



වාර්ෂික වාර්තාව 2016

මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ
13 වන වගන්තිය ප්‍රකාර මෙම වාර්තාව ප්‍රකාශයට පත්කරන ලදී.

මුදල් අමාත්‍යාංශය

(2017 මාර්තු 31 දිනට)

ගරු රචි කරුණානායක, පා.ම.

මුදල් අමාත්‍ය

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.

මුදල් රාජ්‍ය අමාත්‍ය

ප්‍රධාන නිලධාරීන්

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

ලේකම්, මුදල් අමාත්‍යාංශය

මහා භාණ්ඩාගාරයේ ලේකම්

එස්. ආර්. ආටිගල මයා

පී. ඩී. සී. ඒකනායක මෙය

ඒ. ආර්. දේශප්‍රිය මයා

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්

ආර්. සේමසිංහ මයා

අතිරේක ලේකම්

මුදල් අමාත්‍යාංශය

භාණ්ඩාගාරයේ

දෙපාර්තමේන්තු ප්‍රධානීන්

(2017 මාර්තු 31 දිනට)

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

කේ.ඩී.එස්. රුවන්වන්දා මයා
අධ්‍යක්ෂ ජනරාල්

ජී.කේ. විමලවීර මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

එච්.පී. ජයනන්ද මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

එච්.පී. රමාසිරි මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

කේ.ඩී.එන්. රංජන් අසෝක මයා
අධ්‍යක්ෂ ජනරාල්

ඩී.සී.ඩබ්. හපුගොඩ මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

පී.එච්.ඒ.එස්. විජේරත්න මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

හේමාල් කස්තුරිආරච්චි මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

එච්.ඒ. සුමනසිංහ මයා
අධ්‍යක්ෂ ජනරාල්

බී.එම්.එස්. බණ්ඩාර මිය
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

එම්. ගෝපාල්රත්න මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ඒ. කේ. සෙනෙවිරත්න
අධ්‍යක්ෂ ජනරාල්

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

කේ.ඒ. විමලේන්ද්‍ර මයා
අධ්‍යක්ෂ ජනරාල්

කේ.ඒ.එස්.එස්.කේ. පෙරේරා මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය

පී.බී.එස්.සී. නෝනිස් මයා
කොමිස්ට්‍රෝලර් ජනරාල්

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

එම්.පී.එම්.බී. අනපත්තු මයා
අධ්‍යක්ෂ ජනරාල්

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

පී. අල්ගම මයා
අධ්‍යක්ෂ ජනරාල්

පී. සෙනතිල්නන්දන මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

ජේ.සී. වැලිගමගේ මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

නීති කටයුතු දෙපාර්තමේන්තුව

කෝලින අබේවර්ධන මයා
ජ්‍යෙෂ්ඨ නීති උපදේශක

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

ඩී.එම්. අනුලා හරස්ගම මිය
අධ්‍යක්ෂ ජනරාල්

සී.ජේ.කේ. පෙරේරා මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

ආර්.එම්.ඒ. රත්නායක මයා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

එස්.ඒ. සේනාරත්න මයා
අධ්‍යක්ෂ ජනරාල්

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

එස්.ඒ.සී. කුලතිලක මිය
අධ්‍යක්ෂ ජනරාල්

ජී.ඒ. පබසරා මිය
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ

දෙපාර්තමේන්තුව

එස්.එම්. හරිස්චන්ද්‍ර මයා
අධ්‍යක්ෂ ජනරාල්

විගණක

එස්.එම්.ඩී.එස්.එස්. රෝහිත මයා
සහකාර විගණකාධිපති

මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්

(2017 මාර්තු 31 දිනට)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

කලාපීය දහනයක මිය
කොමසාරිස් ජනරාල්

රේගු දෙපාර්තමේන්තුව

ඩබ්. ඒ. චූලනන්ද මයා
අධ්‍යක්ෂ ජනරාල්

සුරාබදු දෙපාර්තමේන්තුව

එල්. කේ. ජී. ගුණවර්ධන මයා
කොමසාරිස් ජනරාල්

තක්සේරු දෙපාර්තමේන්තුව

පී. ඩී. ඩී. එස්. මුතුකුමාරණ මයා
ප්‍රධාන තක්සේරුකරු

මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඇති ව්‍යවස්ථාපිත මණ්ඩල/අනෙකුත් ආයතන වල ප්‍රධානීන්

(2017 මාර්තු 31 දිනට)

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

ඉන්ද්‍රානි සුගතදාස මිය
සභාපති

දමයන්ති ප්‍රනාන්දු මිය
අධ්‍යක්ෂ ජනරාල්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

රොමේෂ් ජයවර්ධන මිය
සභාපති

සමන් ජයසිංහ මිය
සාමාන්‍යාධිකාරී

රාජ්‍ය සේවා අනෙක් අංශයේ අධීක්ෂණය යටතේ

අජන්ත ගල්හේන මිය
සභාපති

දිල්ලක් රණසිංහ මිය
සාමාන්‍යාධිකාරී

බදු අභියාචනා කොමිෂම

විනිසුරු එච්. යාපා මිය
සභාපති

ජාතික ලොතරැයි මණ්ඩලය

ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩල
සභාපති

සුනිල් ගුණවර්ධන මිය
සාමාන්‍යාධිකාරී

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

ඒ.එස්.එම්. මිස්සන් මිය
සභාපති

දිල්ලක් රණසිංහ මිය
සාමාන්‍යාධිකාරී

ලෝහෝර් ආර්යා ණය පදනම

ඒ. පී. කුරුමිලපිටිය මිය
සභාපති

වික්ෂිට් පතිරාජ මිය
පාලන භාරකාර

මුද්‍රා අධ්‍යයන ආයතනය (මිලෝද)

ආචාර්ය ඩී. අනුපාති මිය
සභාපති

අනුර ලොකුහෙට්ටි මිය
ප්‍රධාන විධායක නිලධාරී

ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන අධීක්ෂණ මණ්ඩලය

පී. ඩී. එල්. නන්දසිරි මිය
සභාපති

වසන්ත ගීනගේ මිය
අධ්‍යක්ෂ ජනරාල්

| | | |
|-------------|---|----|
| 1 පරිච්ඡේදය | ආර්ථික විවරණය | 1 |
| | 1.1 සමාලෝචනය | 2 |
| | 1.2 ප්‍රධාන ගැටළු සහ අභියෝග | 4 |
| | 1.3 මධ්‍යකාලීන අයවැය දැක්ම | 7 |
| 2 පරිච්ඡේදය | ලෝක ආර්ථික ප්‍රවණතා | 9 |
| | 2.1 සමාලෝචනය | 10 |
| | 2.2 ගෝලීය නිෂ්පාදනය | 11 |
| | 2.3 උද්ධමනය | 13 |
| | 2.4 පොලී අනුපාත | 14 |
| | 2.5 විඳකියාව | 15 |
| | 2.6 රාජ්‍ය මූල්‍ය තත්ත්වය | 15 |
| | 2.7 ප්‍රාග්ධන ප්‍රවාහ සහ මූල්‍ය වෙළෙඳපොළ හැසිරීම | 18 |
| | 2.8 විනිමය අනුපාත | 18 |
| | 2.9 ලෝක වෙළෙඳාම | 19 |
| | 2.10 පාරිභෝගික භාණ්ඩ මිල | 20 |
| | 2.11 සාරාංශය | 22 |
| 3 පරිච්ඡේදය | සාර්ව ආර්ථික උපනගීන් | 25 |
| | 3.1 සමාලෝචනය | 26 |
| | 3.2 මූර්ත ආර්ථිකය | 27 |
| | 3.3 දේශීය ඉල්ලුම සහ සැපයුම | 39 |
| | 3.4 ආයෝජන සහ ඉතුරුම් | 40 |
| | 3.5 විදේශීය අංශයේ ප්‍රවණතා | 40 |
| | 3.6 මුදල් අංශයේ සංවර්ධනය | 48 |
| | 3.7 උද්ධමනය | 50 |
| | 3.8 සේවා විසුකිතිය | 50 |
| | 3.9 කොටස් වෙළෙඳපොළ සංවර්ධනයන් | 50 |
| 4 පරිච්ඡේදය | ප්‍රතිසංස්කරණ | 53 |
| | 4.1 සමාලෝචනය | 54 |
| | 4.2 ආයෝජන ප්‍රවර්ධන පරිසරය තුළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම් | 54 |
| 5 පරිච්ඡේදය | රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් | 67 |
| | 5.1 සමාලෝචනය | 68 |
| | 5.2 රාජ්‍ය ආදායම | 71 |
| | 5.3 රාජ්‍ය වියදම | 87 |
| | 5.4 පළාත් සහ මූල්‍යනය | 90 |

පටුන

| | | | |
|-------------|---------------------------------------|---|-----|
| | 5.5 | අයවැය හිඟය මූල්‍යනය | 91 |
| | 5.6 | රාජ්‍ය ණය | 92 |
| | 5.7 | ණය සේවාකරණ ගෙවීම් | 93 |
| 6 පරිච්ඡේදය | වියදම් සමාලෝචනය | | 95 |
| | 6.1 | සමාලෝචනය | 96 |
| | 6.2 | 2016 වර්ෂය සඳහා වූ විසර්ජන පනත | 96 |
| | 6.3 | ණය පිළිබඳ සීමාව | 96 |
| | 6.4 | 2015 අංක 16 දරන විසර්ජන පනතට කරන ලද සංශෝධන | 96 |
| | 6.5 | පරිපූරක ඇස්තමේන්තු | 97 |
| | 6.6 | හදිසි අවස්ථා අරමුදලෙන් මුදල් ලබාගැනීම | 97 |
| | 6.7 | පරිපූරක විශේෂ නීති සේවා වොරන්ට් බලපත්‍ර | 97 |
| | 6.8 | 2016 අයවැයෙහි කාර්ය සාධනය | 98 |
| | 6.9 | අත්තිකාරම් ගිණුම් කටයුතු | 98 |
| | 6.10 | රාජ්‍ය වියදම් කළමනාකරණය | 99 |
| | 6.11 | රාජ්‍ය වියදම් සංයුතිය | 100 |
| | 6.12 | රාජ්‍ය ආයෝජනය | 102 |
| 7 පරිච්ඡේදය | රාජ්‍ය ආයෝජන වැඩසටහන 2017-2020 | | 115 |
| | 7.1 | සමාලෝචනය | 116 |
| | 7.2 | මධ්‍ය කාලීන සර්ව ආර්ථික දැක්ම | 116 |
| | 7.3 | රාජ්‍ය ව්‍යාපාර මඟින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති (අයවැයෙන් පරිභාහිර) | 119 |
| | 7.4 | මානව සම්පත් සංවර්ධනය | 120 |
| | 7.5 | කෘෂිකර්මය | 121 |
| | 7.6 | කර්මාන්ත, වෙළඳ අයෝජන හා සංචාරක | 122 |
| | 7.7 | යටිතල පහසුකම් | 123 |
| | 7.8 | යහ පාලනය | 124 |
| | 7.9 | පරිසර කළමනාකරනය | 124 |
| | 7.10 | සමාජ ආරක්ෂණය | 125 |
| | 7.11 | ප්‍රාදේශීය සංවර්ධනය | 125 |
| 8 පරිච්ඡේදය | අයවැය මූල්‍යකරණය | | 129 |
| | 8.1 | සමාලෝචනය | 130 |
| | 8.2 | රාජ්‍ය ණය ගැනීමේ වැඩසටහන - 2016 | 130 |
| | 8.3 | දේශීය මූල්‍යනය | 131 |
| | 8.4 | දේශීය ණය | 132 |
| | 8.5 | දේශීය ණය සේවා ගෙවීම් | 134 |
| | 8.6 | විදේශ මූල්‍යනය | 135 |

| | | |
|--------------|---|-----|
| 9 පරිච්ඡේදය | රජය සතු වාණිජ ව්‍යවසායයන්හි කාර්යසාධනය | 157 |
| | 9.1 සමාලෝචනය | 158 |
| | 9.2 බලශක්තිය | 162 |
| | 9.3 ජල සම්පාදනය | 167 |
| | 9.4 වරාය | 168 |
| | 9.5 පොදු ප්‍රවාහනය | 169 |
| | 9.6 ගුවන් සේවා | 171 |
| | 9.7 ඉදිකිරීම් | 174 |
| | 9.8 රාජ්‍ය බැංකු | 176 |
| | 9.9 රක්ෂණය | 180 |
| | 9.10 ලොකරැයි | 181 |
| | 9.11 පශු සම්පත් | 183 |
| | 9.12 අලෙවිය හා බෙදාහැරීම් | 185 |
| | 9.13 වැවිලි | 185 |
| 10 පරිච්ඡේදය | රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල කළමනාකරණය | 195 |
| | 10.1 සමාලෝචනය | 196 |
| | 10.2 ජනගහනය වර්ධනයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යා වර්ධනය | 197 |
| | 10.3 වෘත්තීය මත පදනම් වූ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව | 197 |
| | 10.4 වැටුප් කේත මත පදනම්ව රාජ්‍ය සේවයේ වෘත්තීන් සංඛ්‍යාව | 197 |
| | 10.5 නව තනතුරු ඇති කිරීම | 199 |
| 11 පරිච්ඡේදය | රාජ්‍ය මුදල් සමාලෝචනය - 2016 | 201 |
| | 11.1 සමාලෝචනය | 202 |
| | 11.2 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ | 202 |
| | 11.3 නව ප්‍රසම්පාදන ක්‍රමවේදයන් | 204 |
| | 11.4 ප්‍රසම්පාදනයට අදාළ වෙනත් රෙගුලාසි | 205 |
| | 11.5 අනෙකුත් සාර්ථකත්වයන් | 206 |
| | 11.6 ප්‍රසම්පාදන කළමනාකරණය | 207 |
| 12 පරිච්ඡේදය | සංවර්ධන මූල්‍ය | 211 |
| | 12.1 සමාලෝචනය | 212 |
| | 12.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය | 212 |
| | 12.3 ක්ෂුද්‍ර මූල්‍යනය | 215 |
| | 12.4 කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගා සිටුවීම | 217 |
| | 12.5 කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය සඳහා දක්වන ලද සහාය | 222 |
| | 12.6 ආහාර සුරක්ෂිතතාවය | 224 |

පටුන

| | | |
|------------------------------|---|-----|
| 12.7 | අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම | 228 |
| 12.8 | සත්ත්ව නිෂ්පාදන අංශයේ සංවර්ධනය | 229 |
| 12.9 | අත්‍යාවශ්‍ය හෝඟ සංවර්ධනය සඳහා සහය ලබා දීම | 232 |
| 12.10 | ඉලක්කගත කණ්ඩායම් සඳහා වූ විශේෂ දිරි දීමනා | 234 |
| 13 පරිච්ඡේදය | මූල්‍ය ප්‍රකාශ | 235 |
| විශේෂ සටහන් | | |
| විශේෂ සටහන් 4.1 | ව්‍යාපාර පහසු කිරීමේ ඒකකය | 55 |
| විශේෂ සටහන් 4.2 | රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාත | 57 |
| විශේෂ සටහන් 4.3 | රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය | 58 |
| විශේෂ සටහන් 4.4 | මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද වක්‍රලේඛ - 2016 | 61 |
| විශේෂ සටහන් 4.5 | ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් | 64 |
| විශේෂ සටහන් 5.1 | ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග : 2016 ජනවාරි - 2017 අප්‍රේල් | 81 |
| විශේෂ සටහන් 10.1 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය අංශයේ මානව සම්පත් දායකත්වය | 198 |
| සංඛ්‍යා ලේඛන පරිශීලනය | | |
| | | 387 |
| 1 සංඛ්‍යා සටහන | ශ්‍රී ලංකාව - ජනගහනය හා ඒ ආශ්‍රිත ප්‍රවණතා | 388 |
| 2 සංඛ්‍යා සටහන | දේශගුණය | 389 |
| 3 සංඛ්‍යා සටහන | දළ දේශීය නිෂ්පාදිතය, උද්ධමනය හා විනිමය අනුපාත | 390 |
| 4 සංඛ්‍යා සටහන | දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය (2010 ස්ථාවර මිල අනුව) | 391 |
| 5 සංඛ්‍යා සටහන | ඉතුරුම්, ආයෝජන හා විදේශ අංශයෙහි තෝරාගත් දර්ශක | 393 |
| 6 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය මූල්‍ය කටයුතු (රු. මිලියන) | 394 |
| 7 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය මූල්‍ය කටයුතු (ද.දේ.නි. % ලෙස) | 395 |
| 8 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය ආදායම | 396 |
| 9 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ණයදීම් | 398 |
| 10 සංඛ්‍යා සටහන | කාර්යයන් අනුව රජයේ වියදම් වර්ගීකරණය | 399 |
| 11 සංඛ්‍යා සටහන | රජයේ ණය සංයුතිය | 400 |
| 12 සංඛ්‍යා සටහන | තෝරාගත් අයිතමවල දේශීය නිෂ්පාදනය | 401 |
| 13 සංඛ්‍යා සටහන | අපනයන වටිනාකම | 402 |
| 14 සංඛ්‍යා සටහන | ආනයන වටිනාකම | 404 |
| 15 සංඛ්‍යා සටහන | තෝරාගත් අයිතමයන්ගේ ආනයන ප්‍රමාණයන් | 406 |
| 16 සංඛ්‍යා සටහන | තෝරාගත් අයිතමයන්ගේ ආනයන වටිනාකම | 407 |
| 17 සංඛ්‍යා සටහන | වාහන ආනයනය හා වාහන ගහණය | 408 |
| 18 සංඛ්‍යා සටහන | බලශක්ති අංශය | 409 |
| 19 සංඛ්‍යා සටහන | මහාමාර්ග | 410 |
| 20 සංඛ්‍යා සටහන | වරාය සේවා | 411 |

| | | |
|-----------------|---|-----|
| 21 සංඛ්‍යා සටහන | ජලසම්පාදනය හා අපජලය | 412 |
| 22 සංඛ්‍යා සටහන | සන්නිවේදන | 413 |
| 23 සංඛ්‍යා සටහන | බොර තෙල් හා බන්ජ නිෂ්පාදන | 414 |
| 24 සංඛ්‍යා සටහන | බන්ජ තෙල් නිෂ්පාදන බදු ව්‍යුහය | 415 |
| 25 සංඛ්‍යා සටහන | සෞඛ්‍ය සේවා | 416 |
| 26 සංඛ්‍යා සටහන | අධ්‍යාපනය | 417 |
| 27 සංඛ්‍යා සටහන | බැංකු හා මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශය | 418 |
| 28 සංඛ්‍යා සටහන | ග්‍රම බලකාය සහ සේවා විද්‍යුක්තිය | 419 |
| 29 සංඛ්‍යා සටහන | සාමාන්‍ය දෛනික වේතන සහ වැඩවර්ජන | 420 |
| 30 සංඛ්‍යා සටහන | දරිද්‍රතාවය සහ අසමානතාවය | 421 |
| 31 සංඛ්‍යා සටහන | විදේශ සේවා නියුක්තිය සඳහා පිටත්ව යාම සහ ප්‍රේෂණ | 422 |
| 32 සංඛ්‍යා සටහන | සුභසාධන ගෙවීම් සහ සහනාධාර | 423 |
| 33 සංඛ්‍යා සටහන | සංචාරක ව්‍යාපාරය | 425 |
| 34 සංඛ්‍යා සටහන | පශුසම්පත් අංශය | 427 |
| 35 සංඛ්‍යා සටහන | ධීවර අංශය | 429 |

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

| | 2010 | 2014 | 2015 | 2016 |
|--|--------------------|---------|---------|---------|
| ආර්ථිකය | | | | |
| වෙළෙඳපොළ මිල අනුව ද.දේ.නි (රු. බිලියන) | 6,414 | 9,785 | 11,183 | 11,839 |
| වෙළෙඳපොළ මිල අනුව ද.දේ.නි (ඇ.ඩො. බිලියන) | 56.7 | 74.9 | 82.3 | 81.3 |
| වෙළෙඳපොළ මිල අනුව ඒක පුද්ගල ද.දේ.නි (රු.) | 310,214 | 473,261 | 533,398 | 558,363 |
| වෙළෙඳපොළ මිල අනුව ඒක පුද්ගල ද.දේ.නි (ඇ.ඩො.) | 2,744 | 3,625 | 3,925 | 3,835 |
| ද.දේ.නි. (වර්ධනය %) | 8.0 ^(අ) | 7.4 | 4.8 | 4.4 |
| ද.ජා.නි. (වර්ධනය %) | 7.9 ^(අ) | 7.5 | 4.8 | 4.1 |
| උද්ධමනය - ද.දේ.නි. අවධමනකය (%) | 7.3 ^(අ) | 5.1 | 2.1 | 3.6 |
| 2010 - 100 | | | | |
| උද්ධමනය - කො.පා. මි. ද. (%) (වාර්ෂික සාමාන්‍ය) | 6.2 | 3.3 | 0.9 | 3.7 |
| විද්‍යායාන අනුපාතය (%) | 4.9 | 4.3 | 4.6 | 4.4 |
| ග්‍රමබලකා සහභාගිත්ව අනුපාතය (%) | 48.1 | 53.3 | 53.8 | 53.8 |
| ආර්ථික ව්‍යුහය | | | | |
| ද.දේ. නි. ආයතනවය (%) | | | | |
| කෘෂිකාර්මික | 8.5 | 9.9 | 7.9 | 7.1 |
| කාර්මික | 26.6 | 33.8 | 26.2 | 26.8 |
| සේවා | 54.6 | 56.3 | 56.6 | 56.5 |
| බදු සහනාධාර | 10.2 | - | 9.3 | 9.6 |
| ආංශික වර්ධනය (%) | | | | |
| කෘෂිකාර්මික | 7.0 ^(අ) | 0.3 | 5.5 | -4.2 |
| කාර්මික | 8.4 ^(අ) | 11.4 | 3 | 6.7 |
| සේවා | 8.0 ^(අ) | 6.5 | 5.3 | 4.2 |
| විදේශීය වෙළඳාම | | | | |
| අපනයන (ඇ.ඩො. මිලියන) | 8,626 | 11,130 | 10,505 | 10,310 |
| ආනයන (ඇ.ඩො. මිලියන) | 13,451 | 19,417 | 18,935 | 19,400 |
| වෙළඳ ශේෂය (ඇ.ඩො. මිලියන) | -4,825 | -8,287 | -8,430 | -9,090 |
| සංචාරක ඉපැයීම් (ඇ.ඩො. මිලියන) | 576 | 2,431 | 2,981 | 3,518 |
| ග්‍රමික ප්‍රේෂණ (ඇ.ඩො. මිලියන) | 4,116 | 7,018 | 6,980 | 7,242 |
| ජංගම ගිණුමේ ශේෂය (ඇ.ඩො. මිලියන) | -1,075 | -2,018 | -2,009 | -1,942 |
| සමස්ථ ගෙවුම් ශේෂය (ඇ.ඩො. මිලියන) | 921 | 1,369 | -1,489 | -500 |
| රාජ්‍ය මූල්‍ය | | | | |
| ආදායම (රු. බිලියන) | 817 | 1,195 | 1,455 | 1,686 |
| බදු ආදායම (රු. බිලියන) | 725 | 1,050 | 1,356 | 1,464 |
| බදු නොවන ආදායම (රු. බිලියන) | 92 | 145 | 99 | 222 |
| ආදායම (ඇ.ඩො. මිලියන) | 7,233 | 9,154 | 10,702 | 11,580 |
| බදු ආදායම (ඇ.ඩො. මිලියන) | 6,414 | 8,045 | 9,973 | 10,053 |
| බදු නොවන ආදායම (ඇ.ඩො. මිලියන) | 819 | 1,109 | 729 | 1,527 |
| සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම (රු. බිලියන) | 1,280 | 1,796 | 2,290 | 2,334 |
| වර්තන වියදම (රු. බිලියන) | 937 | 1,323 | 1,702 | 1,758 |
| රාජ්‍ය ආයෝජන (රු. බිලියන) | 357 | 487 | 603 | 594 |
| පුනරාවර්තන ගිණුමේ ශේෂය (ද.දේ.නි % ලෙස) | -1.9 | -1.3 | -2.2 | -0.6 |
| ප්‍රාථමික හිඟය (ද.දේ.නි % ලෙස) | -1.5 | -1.6 | -3.7 | -0.2 |
| අයවැය හිඟය (ද.දේ.නි % ලෙස) | -7.0 | -6.0 | -7.4 | -5.4 |
| සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම (ඇ.ඩො. මිලියන) | 11,323 | 13,755 | 16,848 | 16,029 |
| වර්තන වියදම (ඇ.ඩො. මිලියන) | 8,293 | 10,132 | 12,518 | 12,073 |
| රාජ්‍ය ආයෝජන (ඇ.ඩො. මිලියන) | 3,153 | 3,727 | 4,434 | 4,080 |
| අයවැය හිඟය (ඇ.ඩො. මිලියන) | -3,939 | -4,528 | -6,102 | -4,398 |

(අ) 2002 පාදක වර්ෂය

| | 2010 | 2014 | 2015 | 2016 |
|--|---------|-----------|-----------|-----------|
| රජයේ මුළු ණය (රු. බිලියන) | | | | |
| | 4,590 | 7,391 | 8,503 | 9,387 |
| රජයේ මුළු ණය (ද.දේ.නි. % ලෙස) | | | | |
| | 71.6 | 75.5 | 76.0 | 79.3 |
| දේශීය (ද.දේ.නි. % ලෙස) | | | | |
| | 40.0 | 43.7 | 44.3 | 45.1 |
| විදේශීය (ද.දේ.නි. % ලෙස) | | | | |
| | 31.6 | 31.8 | 31.7 | 34.2 |
| මුළු ණය සේවාකරණ ගෙවීම් (ද.දේ.නි. % ලෙස) | | | | |
| | 14.6 | 11.0 | 11.8 | 11.4 |
| පළාත් අයවැය | | | | |
| ආදායම (රු. බිලියන) | | | | |
| | 36.8 | 58.6 | 66.1 | 77.1 |
| බදු ආදායම (රු. බිලියන) | | | | |
| | 31.0 | 52.1 | 59.5 | 69.3 |
| වියදම (රු. බිලියන) | | | | |
| | 145.5 | 213.0 | 267.7 | 273.6 |
| මධ්‍යම රජයේ මාරු කිරීම් (රු. බිලියන) | | | | |
| | 107.0 | 154.4 | 201.6 | 196.5 |
| මුදල් අංශයේ වර්ධනය | | | | |
| පවු මුදල් සැපයුම (රු. බිලියන) | | | | |
| | 407.2 | 612.2 | 715.0 | 776.6 |
| පුළුල් මුදල් සැපයුම (රු. බිලියන) | | | | |
| | 2,091 | 3,876 | 4,566 | 5,406 |
| මුදල් සැපයුම වර්ධනය (M₂) (%) | | | | |
| | 15.8 | 13.4 | 17.8 | 18.1 |
| බැංකු සහ මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශය | | | | |
| දේශීය වාණිජ බැංකු | | | | |
| | 11 | 13 | 13 | 13 |
| ශාඛා | | | | |
| | 1,417 | 2,635 | 2,694 | 2,763 |
| විදේශීය වාණිජ බැංකු | | | | |
| | 11 | 12 | 12 | 12 |
| ශාඛා | | | | |
| | 46 | 221 | 220 | 221 |
| විශේෂිත බැංකු | | | | |
| | 9 | 8 | 7 | 7 |
| ශාඛා | | | | |
| | 500 | 397 | 624 | 630 |
| ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර | | | | |
| දේශීය වාණිජ බැංකු | | | | |
| | 664 | 2,406 | 3,208 | 3,465 |
| විදේශීය වාණිජ බැංකු | | | | |
| | 1,151 | 49 | 49 | 58 |
| විශේෂිත බැංකු | | | | |
| | ලැ.නො. | 180 | 295 | 320 |
| රක්ෂණ සමාගම් | | | | |
| | 19 | 21 | 28 | 29 |
| ලියාපදිංචි මූල්‍ය සමාගම් | | | | |
| | 37 | 48 | 46 | 46 |
| විශේෂිත කල්බදු සමාගම් | | | | |
| | 21 | 8 | 7 | 7 |
| සිසු ඉතුරුම් ඒකක | | | | |
| | 2,963 | 3,046 | 3,045 | 3,045 |
| නිකුත් කරන ලද ණය කාඩ්පත් | | | | |
| | 90,489 | 176,750 | 198,843 | 264,058 |
| භාවිතයේ ඇති ණය කාඩ්පත් | | | | |
| | 778,544 | 1,032,833 | 1,145,055 | 1,315,915 |
| විනිමය අනුපාත | | | | |
| වාර්ෂික සාමාන්‍ය | | | | |
| ඇ.ඩොලරයට රුපියල් | | | | |
| | 113.06 | 130.56 | 135.94 | 145.6 |
| වි. ගැ. හි ඒකකයට රුපියල් | | | | |
| | 172.5 | 198.4 | 190.2 | 202.4 |
| වර්ෂ අවසාන | | | | |
| ඇ.ඩොලරයට රුපියල් | | | | |
| | 110.95 | 131.05 | 144.06 | 149.80 |
| වි. ගැ. හි ඒකකයට රුපියල් | | | | |
| | 170.84 | 189.86 | 199.63 | 200.50 |

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

| | 2010 | 2014 |
|--------------------------|--------------|--------------|
| බදු නිදහස් අයිතම | 2,967 | 3,410 |
| බදු අනුපාතය 5% | 415 | - |
| බදු අනුපාතය 7.5% | - | 188 |
| බදු අනුපාතය 15% | 1,516 | 1,601 |
| බදු අනුපාතය 25% | - | 1,450 |
| බදු අනුපාතය 30% | 1,327 | - |
| බදු අනුපාතය 75% | 4 | 3 |
| බදු අනුපාතය 85% | - | 1 |
| බදු අනුපාතය 100% | 5 | - |
| බදු අනුපාතය 125% | - | 5 |
| නිශ්චිත | 60 | 84 |
| නිශ්චිත හා ප්‍රතිශතාත්මක | 193 | 184 |
| එකතුව | 6,487 | 6,926 |

| | 2015 | 2016 |
|--|--------------|--------------|
| බදු නිදහස් අයිතම - අමුද්‍රව්‍ය | 3,922 | 3,938 |
| බදු අනුපාතය 5% | - | 2 |
| බදු අනුපාතය 10% | - | 9 |
| බදු අනුපාතය 25% | - | 25 |
| බදු අනුපාතය 15% අන්තර් භාණ්ඩ | 1,324 | 1,309 |
| බදු අනුපාතය 30% සුධෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ | 1,457 | 1,430 |
| බදු අනුපාතය 75% දුම්කොළ | 3 | 3 |
| බදු අනුපාතය 85% දුම්වැටි | 1 | 1 |
| බදු අනුපාතය 125% මද්‍යසාර | 5 | 5 |
| නිශ්චිත ආහාර ද්‍රව්‍ය (84) සහ දේශීය කර්මාන්ත | 67 | 65 |
| නිශ්චිත හා ප්‍රතිශතාත්මක | 186 | 255 |
| එකතුව | 6,965 | 7,042 |

| | 2010 | 2014 | 2015 | 2016 |
|---|-----------|---------------------|---------------------|---------------------|
| සමාජ සංවර්ධනය | | | | |
| ජනගහන වර්ධනය (%) | 1.0 | 0.9 | 0.9 | 1.1 |
| උපතේදී ආයු අපේක්ෂාව (2013, 2014, 2015) | 74.1 | 74.3 | 74.9 | 75.0 |
| ලදරු මරණ අනුපාතිකය (සජීවී උපන් දහසකට) | 9.9 | 8.2 ^(ආ) | ෭.෭ ^(ආ) | ෭.෭ ^(ආ) |
| මාතෘ මරණ අනුපාතිකය (සජීවී උපන් දහසකට) | 22 | 26.8 ^(ආ) | ෭.෭ ^(ආ) | ෭.෭ ^(ආ) |
| දළ උපන් අනුපාතිකය (දහසකට) | 17.6 | 16.9 | 16 | 15.6 |
| දළ මරණ අනුපාතිකය (දහසකට) | 6.2 | 6.2 | 6.3 | 6.2 |
| සාක්ෂරතා අනුපාතය - (%) ^(ආ) | | | | |
| සාමාන්‍ය | 91.4 | 92.5 | 93.3 | 93.2 |
| පුරුෂ | 92.8 | 93.5 | 94.2 | 94.1 |
| ස්ත්‍රී | 90.0 | 91.6 | 92.6 | 92.4 |
| පරිගණක සාක්ෂරතා අනුපාතය | 20.3 | 24.8 ^(ආ) | 26.6 ^(ආ) | 27.5 ^(ආ) |
| යැපුම් අනුපාතය (%) (අවු. 65 සහ ඊට වැඩි) | 9.35 | 11.80 | 11.50 | 11.76 |
| මෝටර් වාහන ආනයනය | | | | |
| මෝටර් කාර් | 26,745 | 40,998 | 108,866 | 44,942 |
| යතුරු පැදි | 221,832 | 319,017 | 349,441 | 329,920 |
| ත්‍රී රෝද රථ | 92,207 | 82,853 | 132,865 | 47,724 |
| ට්‍රැක්ටර් | 18,617 | 5,500 | 14,233 | 13,514 |
| භාණ්ඩ ප්‍රවාහන මෝටර් වාහන | 20,655 | 26,041 | 44,218 | 32,221 |
| මිනි ප්‍රවාහන වැන්රථ හා බස්රථ | 2,766 | 3,856 | 4,687 | 2,781 |
| අනෙකුත් | 277 | 399 | 510 | 322 |
| මුළු වාහන ප්‍රමාණය | | | | |
| මෝටර් කාර් | 410,282 | 566,874 | 672,502 | 717,674 |
| ත්‍රී රෝද රථ | 529,543 | 929,495 | 1,059,042 | 1,115,987 |
| යතුරු පැදි | 2,100,832 | 2,988,612 | 3,359,501 | 3,699,630 |
| බස් රථ | 84,280 | 97,279 | 101,419 | 104,104 |
| ද්විත්ව කාර්යය වාහන | 209,228 | 325,545 | 365,001 | 391,888 |
| භාණ්ඩ ප්‍රවාහන රථ - ලොරි | 296,692 | 334,769 | 341,911 | 349,474 |
| ඉඩම් වාහන - ට්‍රැක්ටර් | 276,997 | 333,362 | 343,339 | 353,624 |
| ඉඩම් වාහන - ට්‍රෙලර් | 46,457 | 57,298 | 59,426 | 63,088 |

| | 2010 | 2014 | 2015 | 2016 |
|---|---------|---------|---------|--------|
| මුද්‍රිත යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය | | | | |
| විදුලි බලය සහිත කුඩුම්භ සංඛ්‍යාව (%) | 88.0 | 98.0 | 98.5 | 99.3 |
| තල ජල පහසුකම් සඳහා ප්‍රවේශය (ජනගහනයෙන් % ක් ලෙස) | 40.0 | 44.3 | 45.9 | 47.7 |
| පිරිසිදු පානීය ජල සැපයුම් සඳහා ප්‍රවේශය (ජනගහනයෙන් % ලෙස) | 81.0 | 89.7 | 89.7 | 89.7 |
| පණිවිඩ හුවමාරුව | | | | |
| ස්ථාවර දුරකථන (සංඛ්‍යාව '000) | 3,534 | 2,679 | 2,601 | 2,550 |
| ජංගම දුරකථන (ග්‍රාහක සංඛ්‍යාව '000) | 17,246 | 22,123 | 24,385 | 26,228 |
| අන්තර්ජාල සහ විද්‍යුත් තැපැල් ග්‍රාහක සංඛ්‍යාව (ජංගම දුරකථන අන්තර්ජාල සේවා ඇතුළුව) ('000) | 480 | 3,383 | 4,091 | 4,920 |
| තැපැල් | | | | |
| රජයේ තැපැල් කර්යාල | 4,059 | 4,063 | 4,063 | 4,062 |
| පෞද්ගලික තැපැල් කාර්යාල | 606 | 629 | 629 | 629 |
| මාර්ග | | | | |
| මාර්ගවල මුළු දිග (කි.මී.) | 114,272 | 117,012 | 117,093 | 12,380 |
| මාර්ග ඝනත්වය (වර්ග කි.මී.) | 1.74 | 1.78 | 1.78 | 0.19 |
| වරාය | | | | |
| පැමිණි යාත්‍රා සංඛ්‍යාව ^(ආ) | 4,075 | 4,298 | 4,760 | 4,998 |
| මුළු බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ('000 TEUs) | 4,137 | 4,908 | 5,185 | 5,735 |
| මුළු භාණ්ඩ මෙහෙයුම් සංඛ්‍යාව ('000 MT) ^(ආ) | 61,240 | 74,431 | 77,611 | 86,519 |
| ප්‍රතිනැව්ගත කිරීම ('000 TEUs) | 3,205 | 3,781 | 3,967 | 4,435 |
| කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන | | | | |
| තේ (කි.ග්‍රෑ. මිලියන) | 331 | 338 | 329 | 293 |
| රබර් (කි.ග්‍රෑ. මිලියන) | 153 | 99 | 89 | 79 |
| පොල්ගෙඩි (මිලියන) | 2,584 | 2,870 | 3,050 | 3,011 |
| චී (මෙ.ටො. '000) | 4,301 | 3,381 | 4,819 | 4,420 |
| දියර කිරි (ලීටර් මිලියන) | 248 | 333 | 374 | 384 |
| මාළු (මෙ.ටො. '000) | 385 | 535 | 520 | 531 |

(ආ) තාවකාලික
 (ඇ) 2013 දත්ත
 (ඈ) පළමු මාස 6 තුළ
 (ඉ) 2013, 2014, 2015 කාර්තුවේ ග්‍රම බලකා සමීක්ෂණය මත පදනම් වේ, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.
 (ඊ) කන්සසන්තුරය, මයිලෙඩ්ඩ්, ජේදුරුතුඩුව හා කරෙයිනගර් වරායන් හැර

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

| | 2010 | 2014 | 2015 | 2016 |
|--|---------|---------|----------|----------|
| මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය | | | | |
| සෞඛ්‍ය | | | | |
| රජයේ රෝහල් | 568 | 601 | 610 | 598 |
| පෞද්ගලික රෝහල් | 172 | 210 | 217 | 225 |
| මධ්‍යම බෙහෙත් ශාලා | 476 | 484 | 475 | 487 |
| ඇදුන් * | 69,501 | 76,918 | 76,781 | 76,829 |
| වෘත්තීයවේදියෝ | | | | |
| වෛද්‍යවරුන් * | 16,492 | 21,331 | 21,837 | 20,458 |
| හෙදියන් * | 27,494 | 31,964 | 32,272 | 32,499 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් | 1,689 | 1,867 | 1,664 | 1,729 |
| උපස්ථායකවරුන් | 8,189 | 8,215 | 8,689 | 8,268 |
| පවුල් සෞඛ්‍ය සේවිකාවන් | 8,276 | 9,164 | 9,021 | 8,842 |
| අධ්‍යාපන | | | | |
| රාජ්‍ය අංශය | | | | |
| පාසල් | 9,685 | 10,123 | 10,144 | 10,162 |
| සිසුන් ('000) | 3,940 | 4,078 | 4,129 | 4,143 |
| ගුරුවරුන් | 212,457 | 229,655 | 236,999 | 235,999 |
| පෞද්ගලික අංශය | | | | |
| පාසල් | 98 | 103 | 104 | 105 |
| සිසුන් ('000) | 117 | 131 | 136 | 136 |
| ගුරුවරුන් | 5,994 | 6,493 | 7,075 ** | 6,872 ** |
| පිරිවෙන් | | | | |
| පාසල් | 719 | 747 | 749 | 754 |
| සිසුන් ('000) | 62 | 63 | 65 | 66 |
| ගුරුවරුන් | 6,090 | 6,162 | 6,776 | 6,503 |
| කාන්තා සහභාගිත්වය | | | | |
| කාන්තා ජනගහනය ('000) ^{(ආ)(ඈ)} | 8,088 | 8,855 | 8,245 | 8,384 |
| කාන්තා රැකියා නියුක්තිය | 2,575 | 3,127 | 2,987 | 2,798 |
| ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය (%) | 31.2 | 35.6 | 36.0 | 35.9 |
| රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන් ('000) | 445 | 571 | 529 | 498 |
| කාන්තා රැකියා විද්‍යුක්තිය (%) | 7.7 | 6.6 | 7.6 | 7.0 |
| කොටස් වෙළඳපොළ | | | | |
| වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය (රු. බිලියන) | 2,210 | 3,105 | 2,938 | 2,745 |
| සාමාන්‍ය දෛනික පිරිවැටුම (රු. මිලියන) | 2,396 | 1,415 | 1,060 | 737 |
| සියලු කොටස් මිල දර්ශකය (ASPI) 1985 = 100 | 6,636 | 7,299 | 6,895 | 6,228 |
| S&P SL 20 දර්ශකය (2004 =1,000) | 7,062 | 4,089 | 3,626 | 3,496 |
| වෙළඳපොළ ඉපයුම් අනුපාතය - වසර අවසානයේ (%) | 25.2 | 19.7 | 18.0 | 12.4 |
| වෙළඳපොළ ප්‍රාග්ධනීකරණ පිරිවැටුම (%) | 25.8 | 11.0 | 8.6 | 6.2 |

* රාජ්‍ය අංශයට අයත්

** විශේෂිත පාසල් හි සේවය කරන ගුරුවරුන් අන්තර්ගත වේ. අන්තර්ජාතික පාසල් හි සේවය කරන ගුරුවරුන් අන්තර්ගත නොවේ.

(උ) ඇස්තමේන්තු කර ඇති කාන්තා ජනගහනය 2012 ජන හා නිවාස සංගණනයේ අවසන් ප්‍රතිඵල මත පදනම් වී ඇත.

(උආ) 2012/13 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මත පදනම් වේ, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

(ඈ) 2013 දත්ත

(ඈ) අවුරුදු 15 සහ ඊට වැඩි ජනගහනය

| | 2010 | 2014 | 2015 | 2016 |
|--|--------------|-------------------------|--------------|--------------|
| මූලික මාධ්‍ය | | | | |
| උවත්පත් (සංඛ්‍යාව) | | | | |
| සිංහල | 112 | 226 | 223 | 230 |
| දෙමළ | 66 | 124 | 131 | 136 |
| ඉංග්‍රීසි | 18 | 42 | 39 | 38 |
| ද්විභාෂා | 28 | 32 | 43 | 44 |
| ද්විභාෂා | ලැ.නො. | 28 | 10 | 12 |
| විද්‍යුත් මාධ්‍ය | | | | |
| රූපවාහිනි සේවා | | | | |
| රාජ්‍ය අංශය | 20 | 18 | 19 | 24 |
| සිංහල | 6 | 5 | 5 | 5 |
| දෙමළ | 2 | 2 | 2 | 2 |
| ඉංග්‍රීසි | 2 | 3 | 2 | 2 |
| ඉංග්‍රීසි | 2 | - | 1 | 1 |
| පෞද්ගලික අංශය | 14 | 13 | 14 | 19 |
| සිංහල | 7 | 8 | 9 | 13 |
| දෙමළ | 2 | 2 | 2 | 3 |
| ඉංග්‍රීසි | 5 | 5 | 3 | 3 |
| ගුවන් විදුලි සේවා | | | | |
| රාජ්‍ය අංශය | 52 | 50 | 54 | 52 |
| සිංහල | 21 | 18 | 18 | 18 |
| දෙමළ | 14 | 12 | 12 | 12 |
| ඉංග්‍රීසි | 5 | 5 | 5 | 5 |
| ඉංග්‍රීසි | 2 | 1 | 1 | 1 |
| පෞද්ගලික අංශය | 31 | 32 | 36 | 34 |
| සිංහල | ලැ.නො. | 20 | 22 | 20 |
| දෙමළ | ලැ.නො. | 3 | 4 | 4 |
| ඉංග්‍රීසි | ලැ.නො. | 9 | 10 | 10 |
| විදුලිබල උත්පාදන ධාරිතාව (මෙහා වොට්) | | | | |
| එකතුව | 3,267 | 3,932 | 3,850 | 4,018 |
| රාජ්‍ය අංශය | | | | |
| ජල විදුලිය | 2,208 | 2,824 | 2,884 | 2,891 |
| තාප විදුලිය | 1,357 | 1,377 | 1,377 | 1,384 |
| ඉන්ධන | 848 | 1,444 | 1,504 | 1,504 |
| ගල් අඟුරු | 548 | 544 | 604 | 604 |
| වෙනත් | 300 | 900 | 900 | 900 |
| වෙනත් | 3 | 3 | 3 | 3 |
| පෞද්ගලික අංශය | | | | |
| ජල විදුලිය | 1,059 | 1,108 | 966 | 1,127 |
| තාප විදුලිය - ඉන්ධන | 175 | 287 | 307 | 342 |
| වෙනත් | 842 | 671 | 511 | 611 |
| වෙනත් | 42 | 150 | 149 | 174 |
| දරිද්‍රතාවය (2009/2010 සහ 2012/2013) | | | | |
| ජනගහන දරිද්‍රතා දර්ශකය (%) | 8.9 | 6.7 ^{(ආ)(ඈ)} | ලැ.නො. | ලැ.නො. |
| අන්තර් දරිද්‍රතා දර්ශකය (%) | 1.0 | 1.2 ^{(ආ)(ඈ)} | ලැ.නො. | ලැ.නො. |
| ඒක පුද්ගල වියදම් ව්‍යාප්තියේ ගිනි සංගුණක අගය | 0.37 | 0.40 ^{(ආ)(ඈ)} | ලැ.නො. | ලැ.නො. |
| සාමාන්‍ය දෛනික ඒක පුද්ගල ශක්ති පරිභෝජනය (කිලෝ කැලරි) | 2,118 | 2,111 ^{(ආ)(ඈ)} | ලැ.නො. | ලැ.නො. |

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් 2010 - 2016

ශ්‍රී ලංකාව පිළිබඳ සැකෙවින් - 2010 - 2016

රජයේ බදු අනුපාත (%)

| | 2010 | | 2014 | | 2015 | | 2016 |
|------------------------------|-------------|------------------------------|-------------|------------------------------|-------------|-------------|------|
| බදු නිදහස් දීමනා | රු. 300,000 | බදු නිදහස් දීමනා | රු. 500,000 | බදු නිදහස් දීමනා | රු. 500,000 | රු. 500,000 | |
| බදු අයවිය යුතු ආදායම් මත බදු | | බදු අයවිය යුතු ආදායම් මත බදු | | බදු අයවිය යුතු ආදායම් මත බදු | | | |
| ඊලඟ රු.400,000 | 5 | පළමු රු.500,000 | 4 | ඊලඟ රු. 500,000 | 4 | 4 | |
| ඊලඟ රු.400,000 | 10 | ඊලඟ රු.500,000 | 8 | ඊලඟ රු. 500,000 | 8 | 8 | |
| ඊලඟ රු.400,000 | 15 | ඊලඟ රු.500,000 | 12 | ඊලඟ රු. 500,000 | 12 | 12 | |
| ඊලඟ රු.500,000 | 20 | ඊලඟ රු.500,000 | 16 | ඊලඟ රු. 500,000 | 16 | 16 | |
| ඊලඟ රු.500,000 | 25 | ඊලඟ රු.100,000 | 20 | ඊලඟ රු.1,000,000 | 20 | 20 | |
| ඊලඟ රු.500,000 | 30 | ඉතිරිය | 24 | ඉතිරිය | 24 | 24 | |
| ඉතිරිය | 35 | | | | | | |

| | වසර අවසානයට | | | |
|--|-------------|-------|------|------|
| | 2010 | 2014 | 2015 | 2016 |
| සමාගම් බදු (%) | | | | |
| සම්මත අනුපාතය | 28 | 28 | 28 | 28 |
| මත්පැන් සහ දුම්කොළ | - | - | 40 | 40 |
| බදු අය කළ හැකි ආදායම් රු. මිලියන 5.0 ට අඩු | 12 | 12 | 12 | 12 |
| අපනයන ආදායම | 12 | 12 | 12 | 12 |
| ආර්ථික සේවා ගාස්තු (%) | | | | |
| ආර්ථික සේවා ගාස්තු අනුපාතය (%) | 0.05-1 | 0.25 | 0.25 | 0.5 |
| (ආර්ථික සේවා ගාස්තු ගෙවීමක්, ගෙවිය යුතු ආදායම් බදු හෝ සමාගම් බදු ගෙවීමකින් අඩු කළ හැකිය) | | | | |
| වකතු කළ අගය මත බදු (%) | | | | |
| සම්මත අනුපාතය | 12 | 12 | 11 | 15 |
| අපනයන | 0 | 0 | 0 | 0 |
| ජාතික ගොඩනැගීමේ බදු (%) | 2 | 2 | 2 | 2 |
| වරාය හා ඉවත්තොටුපළ සංවර්ධන බදු (%) | 5 | 5 | 5 | 7.5 |
| විදුලි සංදේශ බද්ද (අනන්තරාල පහසුකම් හැර) (%) | - | 25 | 25 | 25 |
| කොටස් හුවමාරු බද්ද (%) | - | 0.3 | 0.3 | 0.3 |
| රේඛ බදු (%) | | | | |
| යෙදවුම් / අමුද්‍රව්‍ය | 0-5 | 0-7.5 | 0 | 0 |
| අන්තර් භාණ්ඩ | 5 හෝ 15 | 15 | 15 | 15 |
| නිම් භාණ්ඩ සහ සුබෝධානුභවී භාණ්ඩ | 30 | 25 | 30 | 30 |

| | වසර අවසානයට | | | |
|---|-------------|--------|--------|--------|
| | 2010 | 2014 | 2015 | 2016 |
| නිෂ්පාදන බදු | | | | |
| දුම්වැට් (1,000 කට රු.) | | | | |
| දිග මි.මි. 60 නොඉක්මවූ | 3,465 | 6,975 | 6,975 | 11,675 |
| දිග මි.මි. 60 - 67 | 6,973 | 12,675 | 12,675 | 17,375 |
| දිග මි.මි. 67 - 72 | 9,811 | 14,660 | 14,660 | 20,500 |
| දිග මි.මි. 72 - 84 | 12,108 | 21,610 | 23,750 | 30,500 |
| දිග මි.මි. 84 ට වැඩි | 15,000 | 25,100 | 27,240 | 34,250 |
| මොටර් වාහන (%) | | | | |
| මොටර් රථ | 23-138 | 20-300 | 50-300 | 30-300 |
| ත්‍රී රෝද රථ | | | | |
| පෙට්‍රල් | 4 | 95-105 | 105 | 105 |
| ඩීසල් | 14 | 105 | 105 | 105 |
| සුරා බදු ව්‍යුහය (සම්මත ලිටරයකට රුපියල්) | | | | |
| පොල් වලින් සෑදූ / උක් පැණි අරක්කු | 863 | 1,485 | 1,595 | 1,850 |
| මෙරට නිෂ්පාදිත විදේශ මද්‍යසාර (බීර) | 1,003 | 1,700 | 1,860 | 2,030 |
| සාන්ද්‍රණය 5% ට වැඩි මෝල්ට් මද්‍යසාර (බීර) | 96 | 185 | 245 | 315 |
| සාන්ද්‍රණය 5% ට අඩු මෝල්ට් මද්‍යසාර (බීර) | 80 | 150 | 190 | 190 |
| රා හැර වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදූ මද්‍යසාර | 718 | 1,120 | 1,120 | 1,120 |
| විදේශීය ධාන්‍ය මද්‍යසාර | - | - | - | 50 |
| වයින් (විදේශීය) | - | - | - | 100 |
| වෙනත් ආනයනික මද්‍යසාර | - | - | - | 200 |

ආර්ථික විවරණය

01

1.1 සමාලෝචනය

2016 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය ආර්ථිකය මන්දගාමීව යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආර්ථිකයේ වූ ඉහළ සාණාතමක විදේශීය ඉල්ලුම හමුවේ වුවද, දේශීය ආයෝජන ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළයාම තහවුරු කරමින් සියයට 4.4 කින් වර්ධනය විය. ආයෝජන ඉල්ලුම, 2015 වසරේ දී වාර්තා කළ සියයට 1.2 ක අගයට සාපේක්ෂව සියයට 18.1 කින් මූර්ත වශයෙන් වර්ධනය වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල වූ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතීන් හේතු වී ඇත. සාර්ව ආර්ථික මූලධර්මයන් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් ලෙස රජය සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුගමනය කළ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තීන්, පරිභෝජන ඉල්ලුම මන්දගාමී කිරීමට හේතු විය. මේ අතර, සේවා අංශය සහ කාර්මික අංශය, ආර්ථිකයේ වර්ධන නමයතාවයන් පෙන්නුම් කරමින් සියයට 4.2 කින් සහ සියයට 6.7 කින් පිළිවෙලින් වර්ධනය විය. කෙසේ වෙතත් මෙම වසර තුළදී කෘෂිකාර්මික අංශය සැපයුම් බාධක හේතු කොට ගෙන සියයට 4.2 කින් සංකෝචනය විය. කාර්මික සහ සේවා අංශයන්හි වූ ක්‍රියාකාරකම් වැඩි දියුණුවීම හේතුවෙන් 2015 වසරේ දී සියයට 4.7 ක් වූ සේවා වියුක්ති අනුපාතිකය 2016 වසරේ දී සියයට 4.4 දක්වා අඩු වී ඇත. මේ අතර, 2016 වසරේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.දර්ශකය) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතිකය, අභියෝගාත්මක දේශීය පාරිසරික තත්ත්වයන් වන කාලගුණය ආශ්‍රිත සාධක සහ ගෝලීය වෙළෙඳ භාණ්ඩවල මිල මට්ටම ඉහළ යාම යනාදී විදේශීය ආර්ථිකමය සංවර්ධනයන් මධ්‍යයේ වුවද සියයට 4.0 ක අඩු මට්ටමක පැවතුණි. කෙසේ වුවද, ජා. පා. මි. දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය සියයට -0.7 ක සහ සියයට 6.4 ක පරාසයක පැවතුණු අතර, මේ සඳහා කාලගුණික විචලතාවයන්ගේ බලපෑම සහ රජය විසින් හඳුන්වාදුන් දේශීය බදු සංශෝධනයන් ද හේතු වී ඇත. සාපේක්ෂව අඩු උද්ධමන තත්ත්වයක් පැවතියද දේශීය ණයෙහි වර්ධනය සහ මුදල් සැපයුමෙහි වර්ධනය 2016 වසරේ සැලකිය යුතු කාලසීමාවක් තුළ ඉහළ මට්ටමක පැවතුණු බැවින් ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තීන් දැඩි කිරීමට සිදුවූණි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සුරැකුම්පත් මත ඉහළ ඵලදාවක් පෙන්නුම් කරමින් දේශීය මුදල් වෙළෙඳපොල පොලී අනුපාත ඉහළ යන ලදී. උදාහරණයක් ලෙස දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ ඵලදා අනුපාතිකය 2016 වසරේ ආරම්භයේ දී වාර්තා කළ සියයට 7.30 ට සාපේක්ෂව 2016 වසරේ අග වන විටදී සියයට 10.17 ක් දක්වා ඉහළ ගිය අතර, එය එම වසර තුළ වූ සියයට 39 ක වැඩිවීමකි.

1.1 වගුව | තෝරාගත් සමාජ ආර්ථික දර්ශක

| අයිතමය | ඒකක | 2015 | 2016 |
|---|---------------------------|----------------|----------------|
| දළ උපන් අනුපාතිකය | පුද්ගලයින් 1,000 කට | 16.0 | 15.6 |
| දළ මරණ අනුපාතිකය | පුද්ගලයින් 1,000 කට | 6.3 | 6.2 |
| ළදරු මරණ අනුපාතය (2013) | සජීවී උපන් 1,000 කට | 8.2 | 8.2 |
| විදුලිබලය සඳහා ප්‍රවේශය | ජනගහනයෙන් % | 98.5 | 99.3 |
| නළඳ පහසුකම් සඳහා ප්‍රවේශය | ජනගහනයෙන් % | 45.9 | 47.7 |
| පිරිසිදු පානීය ජල සැපයුම් සඳහා ප්‍රවේශය | ජනගහනයෙන් % | 89.7 | 89.7 |
| දුරකථන සේවා ඝනත්වය | | | |
| ජංගම දුරකථන ඝනත්වය | පුද්ගලයින් 100 කට | 116.3 | 124 |
| දුරකථන ඝනත්වය (ස්ථාවර දුරකථන ඇතුළත්ව) | පුද්ගලයින් 100 කට | 128.7 | 135.7 |
| අන්තර්ජාල සහ විද්‍යුත් තැපැල් ග්‍රාහක සංඛ්‍යාව (ජංගම අන්තර්ජාල සේවා ඇතුළුව) | පුද්ගලයින් 100 කට | 19.5 | 23.2 |
| ලියාපදිංචි වාහන සංඛ්‍යාව | සංඛ්‍යාව (වසර තුළ) | 668,907 | 493,328 |
| වහන ආනයන | | | |
| මෝටර් කාර් | සංඛ්‍යාව (වසර අග) | 109,059 | 44,942 |
| ත්‍රීරෝද රථ | සංඛ්‍යාව (වසර අග) | 132,779 | 47,724 |
| යතුරුපාදි | සංඛ්‍යාව (වසර අග) | 349,523 | 329,920 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

2016 වසරේ දී රාජ්‍ය මූල්‍ය අංශය සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන ඇත. එයින් සුවිශේෂී වූ කරුණු කිහිපයක් පහත දක්වා ඇත.

- අ) බදු ක්‍රමය සහ බදු පරිපාලනය සඳහා හඳුන්වාදෙනු ලැබූ බදු ප්‍රතිසංස්කරණයන්, රාජ්‍ය ආදායමෙහි කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම.
- ආ) අධික ණය සේවාකරණ ගෙවීම් නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඵල වූ දැවැන්ත පීඩනය රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවීම.
- ඇ) ආදායම් එක්රැස් කිරීම ඉහළයාම මූලික කොටගෙන 2016 වසර සඳහා වූ ණය ගැනීම්, එම වසර සඳහා අනුමත කළ සීමාවට වඩා සැලකිය යුතු ලෙස අඩුමටමක පවත්වා ගැනීමට හැකිවීම.
- ඈ) ආදායම් එක් රැස්කිරීම වැඩි දියුණු වීම තුළින් නිර්මාණය වූ අමතර මූල්‍ය අවකාශය, රාජ්‍ය වියදම් විවක්ෂණශීලීව කළමනාකරණය කිරීම සමඟින් තවදුරටත් ශක්තිමත්වූ අතර, එය විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය යනාදිය සඳහා වූ රාජ්‍ය වියදම් ප්‍රමාණාත්මකව හා ඵලදායී ලෙස යෙදවීමට හැකිවීම.
- ඉ) අයවැය හිඟය සහ ප්‍රාථමික හිඟය අඩු මට්ටමක පවත්වා ගැනීම පෙන්නුම් කරමින් රාජ්‍ය ආදායම සහ වියදම විවක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීමට ඉඩහැරීම තුළින් විශ්වාසදායී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ළඟා කර ගැනීමට හැකිවීම.

1.2 වගුව | තෝරාගත් සාර්ව ආර්ථික දර්ශක

| අයිතමය | ඒකක | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--|------------------|---------|---------|---------|---------|---------|---------|---------|
| ද.දේ.නි. (මූර්ත) වර්ධන අනුපාතය | (% වෙනස) | 8.0 | 8.4 | 9.1 | 3.4 | 5.0 | 4.8 | 4.4 |
| ද.දේ.නි. අවධමනය | (% වෙනස) | 7.3 | 3.8 | 10.8 | 6.2 | 2.9 | 0.8 | 3.6 |
| වෙළඳපොළ මිල අනුව ඒක පුද්ගල ද.දේ.නි. | රු. | 310,214 | 345,544 | 427,538 | 465,976 | 498,828 | 522,355 | 558,363 |
| වෙළඳපොළ මිල අනුව ඒක පුද්ගල ද.දේ.නි. | ඇ.ඩො. | 2,744 | 3,125 | 3,351 | 3,609 | 3,821 | 3,843 | 3,835 |
| උද්ධමනය (කො.පා. මි. ද. 2006/07=100) | වාර්ෂික සාමාන්‍ය | 6.2 | 6.7 | 7.6 | 6.9 | 3.3 | 0.9 | 3.7 |
| ගුම බලකාය සහභාගීත්ව අනුපාතය | % | 48.1 | 52.9 | 52.5 | 53.7 | 53.2 | 53.8 | 53.8 |
| විදැකියා අනුපාතය | (ගුම බලකායේ %) | 4.9 | 4.2 | 4.0 | 4.4 | 4.3 | 4.7 | 4.4 |
| ආයෝජන | (ද.දේ.නි. %) | 30.4 | 33.4 | 39.1 | 33.2 | 32.3 | 28.4 | 31.5 |
| ජාතික ඉතිරිකිරීම් | (ද.දේ.නි. %) | 28.5 | 26.3 | 33.3 | 29.9 | 29.8 | 26.0 | 28.9 |
| මුළු ආදායම සහ ප්‍රධාන | (ද.දේ.නි.%) | 13.0 | 13.6 | 12.2 | 12.0 | 11.6 | 13.3 | 14.3 |
| එයින් මුළු ආදායම | (ද.දේ.නි.%) | 12.7 | 13.4 | 12.0 | 11.9 | 11.5 | 13.3 | 14.2 |
| විසඳුම සහ ශුද්ධ ණය දීම | (ද.දේ.නි.%) | 20.0 | 19.9 | 17.8 | 17.4 | 17.3 | 20.9 | 19.7 |
| පුනරාවර්තන විසඳුම | (ද.දේ.නි.%) | 14.6 | 14.2 | 13.0 | 12.6 | 12.8 | 15.5 | 14.8 |
| ප්‍රාග්ධන සහ ශුද්ධ ණයදීම | (ද.දේ.නි.%) | 5.3 | 5.7 | 4.9 | 4.8 | 4.6 | 5.4 | 4.9 |
| වර්තන ගිණුමේ හිඟය(-)/අතිරික්තය(+) | (ද.දේ.නි.%) | -1.9 | -0.8 | -0.9 | -0.7 | -1.2 | -2.3 | -0.6 |
| අයවැය හිඟය(-)/අතිරික්තය(+) | (ද.දේ.නි.%) | -7.0 | -6.2 | -5.6 | -5.4 | -5.7 | -7.6 | -5.4 |
| රාජ්‍ය ණය | (ද.දේ.නි.%) | 71.6 | 71.1 | 68.7 | 70.8 | 71.3 | 77.6 | 79.3 |
| අපනයන | ඇ.ඩො.මිලි | 8,626 | 10,559 | 9,774 | 10,394 | 11,130 | 10,546 | 10,310 |
| ආනයන | ඇ.ඩො.මිලි | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,935 | 19,400 |
| වෙළෙඳ ශේෂය | ඇ.ඩො.මිලි | -4,825 | -9,710 | -9,417 | -7,609 | -8,287 | -8,388 | -9,090 |
| අපනයන | (ද.දේ.නි.%) | 15.2 | 16.2 | 14.3 | 14.0 | 14.0 | 13.1 | 12.7 |
| ආනයන | (ද.දේ.නි.%) | 23.7 | 31.0 | 28.0 | 24.2 | 24.5 | 23.5 | 23.9 |
| වෙළෙඳ ශේෂය | (ද.දේ.නි.%) | -8.5 | -14.9 | -13.8 | -10.2 | -10.4 | -10.4 | -11.2 |
| ජංගම ගිණුමේ ශේෂය (ගෙවුම් තුළනයෙහි ඇති) | (ද.දේ.නි.%) | -1.9 | -7.1 | -5.8 | -3.4 | -2.5 | -2.3 | -2.4 |
| විදේශ ප්‍රේෂණ | ඇ.ඩො.මිලි | 4,116 | 5,145 | 5,985 | 6,407 | 7,018 | 6,980 | 7,242 |
| සංචාරක ඉපයීම් | ඇ.ඩො.මිලි | 576 | 830 | 1,039 | 1,715 | 2,431 | 2,981 | 3,518 |
| දළ නිල සංචිත | ඇ.ඩො.මිලි | 7,197 | 6,749 | 7,106 | 7,495 | 8,208 | 7,304 | 6,019 |
| විදේශ විනිමය (ඇ.ඩො. එකකට රුපියල්) | (% වෙනස) | 1.6 | 2.3 | -13.5 | -1.2 | -1.1 | -4.0 | -6.6 |
| මුදල් සැපයුම් (M ₂) | (% වෙනස) | 15.8 | 19.1 | 17.6 | 16.7 | 13.4 | 17.8 | 18.4 |
| පුද්ගලික අංශයට ලබා දුන් දළ ණය | රු. බිලි | 1,491 | 2,006 | 2,358 | 2,534 | 2,758 | 3,450 | 4,205 |
| පුද්ගලික අංශයට ලබා දුන් දළ ණය | (% වෙනස) | 24.9 | 34.5 | 17.6 | 7.5 | 8.8 | 25.1 | 21.9 |

මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සටහන ; ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ සිට ද.දේ.නි ඇස්තමේන්තු සකස් කිරීම සඳහා 2010 පදනම් වර්ෂය ලෙස සලකා ඇත.

ඒ අනුව, 2015 වසරේ දී සියයට 21.7 කින් ඉහළ ගිය රාජ්‍ය ආදායම, එවැනි පුළුල් පදනමක් සහිත වුවද, 2016 වසරේදී තවදුරටත් නාමික වශයෙන් සියයට 15.9 කින් වර්ධනය විය. නිරපේක්ෂ වශයෙන් ගත් කළ, 2016 වසරේ රාජ්‍ය ආදායම රු. බිලියන 1,686 ක් වූ අතර, එය ද. දේ. නි.යෙන් සියයට 14.2 කි. මේ අතර, 2016 වසරේ දී පුනරාවර්තන විසඳුම් තාර්කිකරණය කිරීම සහ ප්‍රාග්ධන විසඳුම් ප්‍රමුඛතාගතකරණය කිරීම මගින් රාජ්‍ය විසඳුම් හි වර්ධනය අවම කර ගන්නා ලදී. විශේෂයෙන්ම, නව සුභසාධන කටයුතු ඉහළ නැංවීමේ පියවරයන් සහ දේශීය පොලී ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළයාම හේතු කොටගෙන 2015 වසරේ දී සියයට 28.6 කින් වර්ධනය

වූ පුනරාවර්තන විසඳුම්, 2016 වසරේ දී සියයට 3.3 ක ආන්තික වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව, 2015 වසරේ දී ද. දේ. නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 15.5 ක් වූ පුනරාවර්තන විසඳුම් 2016 වසරේ දී සියයට 14.8 දක්වා පහළ ගිය අතර, ප්‍රාග්ධන විසඳුම් සහ ශුද්ධ ණය දීම ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 4.9 ක් විය. ආදායම් සහ විසඳුම් කළමනාකරණ ප්‍රතිපත්තීන් පිළිබිඹු කරමින් රාජ්‍ය මුදල් කළමනාකරණය වැඩි දියුණුවීම තුළ 2015 වසරේ දී ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 7.6 ක් වූ සමස්ත අයවැය හිඟය 2016 වසරේ දී සියයට 5.4 දක්වා පහළයන ලදී. විශේෂයෙන්ම, මෑතකදී හඳුන්වාදෙන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේ ප්‍රයත්නයන් පිළිබිඹු

2016 වසරේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දර්ශක සමස්ත වර්ධනයක් සනිටුහන් කරන ලදී. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2016 වසරේ දී තවදුරටත් සියයට 53.8 ක් වන ඉහළ අගයක පැවතුණු අතර අවුරුදු 40-40 වයස් කාණ්ඩය වැඩිම සහභාගීත්ව අනුපාතය පෙන්වුම් කරන ලදී. මේ අතර, මානව සංවර්ධන දර්ශකය (2015) අනුව ශ්‍රී ලංකාව රටවල් 188 ක් අතරින් 73 වන ස්ථානය වැනි උසස් මට්ටමක පැවතුණි. උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 75 දක්වා වැඩිවිය. 2016 වසරේ දී වෙළඳපොළ මිල පාදක කරගත් ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2015 වසරේ වාර්තා වූ රු. 522,355 සිට 2016 වසරේ දී රු. 558,363 දක්වා වැඩිවිය. එසේ නමුදු, ඇමෙරිකානු ඩොලර් වලින් ප්‍රකාශිත ඒකපුද්ගල ආදායමේ 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. 3,843 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. 3,835 දක්වා සුළු අඩුවීමක් පෙන්වුම් කළ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඊට හේතු විය. උපයෝගීතා සේවා සැපයීමේ දියුණුව පිළිබඳ කරමින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබල ආවරණය සමස්ත කුටුම්භ ප්‍රමාණයෙන් සියයට 99.3 ක් දක්වා වර්ධනය වූ අතර ඒක පුද්ගල විදුලිබල පරිභෝජනය 2015 වසරේදී පැවති කිලෝවොට් පැය 562 සිට 2016 වසරේ දී කිලෝවොට් පැය 603 දක්වා වර්ධනය විය. නලජල ප්‍රවේශය 2015 වසරේ වාර්තා වූ සියයට 45.9 සිට 2016 වසරේ දී සියයට 47.7 දක්වා වැඩිවිය. 2016 වසරේ දී වරාය සේවා අංශයේ ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කරමින් 2015 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීම් සංඛ්‍යාව 4,998 දක්වා සියයට 5 කින්ද බහාලුම් මෙහෙයුම් සියයට 11 කින්ද වර්ධනය විය. 2016 වසරේ දී ජංගම දුරකථන ඇතුළුව දුරකථන සම්ප්‍රේෂණ පුද්ගලයන් 1,000 කට 135.7 දක්වා සියයට 5.4 කින් ඉහළ ගොස් ඇති අතර පරිගණක භාවිතය පුද්ගලයන් 1,000 කට 23.2 දක්වා සියයට 18.9 කින් වර්ධනය වී ඇත.

සංවර්ධිත ආර්ථිකයන් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වේගයකින් වර්ධනය වීම සහ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්ගේ එකිනෙකට වෙනස් වූ කාර්යසාධනය හේතුවෙන් 2016 වසරේ දී ගෝලීය ආර්ථික ප්‍රවණතා මිශ්‍ර ස්වභාවයක් ගන්නා ලදී. සංවර්ධිත ආර්ථික රාශියක නිෂ්පාදිතය ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වූ අතර විරැකියාව සාපේක්ෂව ඉහළ අගයක පැවතුණි. එවැනි අභියෝගාත්මක ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ කාර්යසාධනය මධ්‍යස්ථ මට්ටමක පැවතිණි. වෙළඳ හා ජංගම ගිණුම්වල හිඟයන් පුළුල් වූ අතර මූල්‍ය ගිණුම වෙත විදේශ විනිමය ගලා ඒම් මන්දගාමී වීමත් හේතුවෙන් ගෙවුම් තුලනයේ හිඟ ශේෂයක් ඇති වූ අතර ජාත්‍යන්තර සංචිත වල පසුබෑමක්ද දක්නට ලැබුණි. විදේශ විනිමය වෙළඳපොළ තුළ ද්‍රවශීලතාවය අඩු වීම 2016 වසරේ වැඩි කාලයක් තුළ පැවතුණ බැවින් විදේශ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමක් දිස් විය.

1.2 ප්‍රධාන ගැටළු සහ අභියෝග

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති


රාජ්‍ය මූල්‍ය තිරසාරත්වය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමේ අභිප්‍රායෙන් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාව මෑත දශක කිහිපය තුළ අත්දුටු ප්‍රධාන ව්‍යුහාත්මක ගැටළුව නම් රාජ්‍ය ආදායම අඩුණිද ලෙස පහත වැටීමයි. මේ සඳහා ක්ෂණික ප්‍රතිපත්තිය අවධානය යොමුකිරීමත් සුදුසු නිවැරදි පියවර ගැනීමත් අවශ්‍ය විය. රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වීමත් සමග, පවතින ආදායම් තවදුරටත් තර කර ගැනීමට සමගාමීව, ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක අඩුපාඩු සඳහා නිසි පිළියම් යෙදීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සකස් කෙරෙමින් පවතී. මෙහිදී ඵලදායී අංශ සඳහා රාජ්‍ය වියදම් මූල්‍ය අවකාශය වැඩි දියුණු කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති අතර එමගින් අධික ලෙස ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය අඩුවී රජයේ ණය බර අඩු වනු ඇත. කෙටි කාලීන ප්‍රතිලාභ මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් ප්‍රතිඵල සැලසෙන පරිදි රාජ්‍ය ආයෝජන ප්‍රමුඛතාගත කිරීම අවශ්‍යවේ. මෙලෙස රාජ්‍ය වියදම්හි ප්‍රතිලාභ නිසි ලෙස කාල කළමනාකරණගත කිරීම මගින් ආදායම් හා වියදම් ප්‍රවාහ අතර මනා සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට හැකිවන අතර එමගින් රජයේ මුදල් ප්‍රවාහ කළමනාකරණය මත පීඩනයක් ඇති නොවන ආකාරයට ණය සේවාකරණය සඳහා අවස්ථාව සැලසෙනු ඇත. ප්‍රාග්ධන වියදම් ප්‍රමුඛතාගත කිරීමේදී පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතු වේ. එවැනි ක්‍රමෝපායන් මගින්, ඉහළ යන නාගරීකරණය සහ නිශ්චල දේපළ සංවර්ධනය හේතුවෙන් උපයෝගීතා සේවා සඳහා ඇති වී ඇති ඉල්ලුම සපුරාලීම ඇතුළුව ආර්ථිකයේ අපේක්ෂිත වර්ධන වේගය ලබා ගැනීම පහසු වනු ඇත. ඒ සමගම, ව්‍යස්ගත ජනගහනය සහ ස්වාභාවික විපත් සඳහා ඇති වැඩි අවදානම වැනි සමාජ-ආර්ථික ගැටළු කෙරෙහි නිසි පිළියම් යොදමින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය මූල්‍ය අවකාශය සපුරාලීම උදෙසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොමුවනු ඇත. මෙලෙස සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීම, දුප්පත්කම දුරලීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා දරන වැයම් සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ.

රාජ්‍ය ආදායම

රාජ්‍ය ආදායම වර්ධනය කිරීම අරමුණු කරගත් ආදායම් තිරසාර ලෙස ඒකරාශී කිරීම වැඩිදියුණු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රමුඛතාව වී ඇත. බදු නීති යාවත්කාලීන කිරීම ඇතුළුව බදු පද්ධතිය ක්‍රමවත් කිරීම, බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම් හා බදු සහන තාර්කිකරණය

කිරීම, සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම ආදිය අරමුණු කරගත් රාජ්‍ය ආදායම හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ කාලීනව ක්‍රියාත්මක කිරීම ආදායම් තිරසාර ලෙස එක් රැස් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. තවදුරටත්, බදු නොවන ආදායම් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සාධකයක් බව රජය විසින් හඳුනා ගෙන ඇත. එම බදු නොවන ආදායම වර්තමානයේ සමස්ත ආදායමෙන් සියයට 13 ක දායකත්වයක් දක්වයි. එසේම සමස්ත බදු ක්‍රමයේ සාධාරණත්වය වර්ධනය කිරීම සඳහා සෘජු බදු මගින් සිදුකරන දායකත්වය සාපේක්ෂ වශයෙන් හා ක්‍රමිකව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

1.1 රූපසටහන | රජයේ ආදායම



බදු ප්‍රතිපත්තිය

2017 වසර සඳහා ප්‍රකාශිත රාජ්‍ය අයවැය අනුව, ආර්ථිකයේ බදු ප්‍රතිපත්තිය නව බදු පැනවීම් වලින් තොරව ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ බදු ප්‍රතිපත්තිය කෙරෙහි මනා ස්ථාවරත්වයක් පවත්වා ගත යුතු වේ. සංස්ථාපිත බදු ප්‍රතිපත්තිය සැලකීමේ දී, දේශීය ආදායම් පනත සරල කිරීම සහ නවීකරණය කිරීම තුළින් බදු අනුකූලතාවය වර්ධනය කිරීම සහ සංස්ථාපිත අංශයෙන් බදු ආදායම වර්ධනය කිරීම සඳහා අවකාශ සැලසෙනු ඇත. මීට අමතරව, වක්‍ර බදු පද්ධතිය සරල කිරීම සහ බදු රැස් කිරීමට අදාළ තොරතුරු පද්ධති සංවර්ධනය කිරීම තුළින් වක්‍ර බදු වල කාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වය වර්ධනය කිරීම තවදුරටත් අවශ්‍ය වේ. අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සැලකීමේදී, ජාත්‍යන්තර බදු පරිවෘත්ත අනුකූල වෙමින් බදු පද්ධතිය සරල කිරීම තුළින් ජාත්‍යන්තර වශයෙන් තරඟකාරීත්වය වර්ධනය කිරීම අවශ්‍යව ඇත. මෙම සන්දර්භය තුළ, සෙස් බදු අහෝසි කිරීම වැනි අවශ්‍ය පියවර සිදු කළ යුතු වේ.

බදු පරිපාලනය

බදු අනුකූලතාවය වර්ධනය කිරීම සඳහා ප්‍රධාන ගැටළුවක් වන බදු පරිපාලනය දියුණු කිරීම සඳහා විවිධ පියවරයන් ආරම්භ කර ඇත. 2016 වසරේ ක්‍රියාත්මක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන හා කළමනාකරන

තොරතුරු පද්ධතිය (RAMIS) සහ ශ්‍රී ලංකා රේගුවේ 'තනි කවුළුවකින් සේවා සැපයීමේ' (Single Window) පද්ධතිය මගින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එම පද්ධතින් පූර්ණ ලෙස භාවිතයට ගැනීම සිදු කළ යුතුව ඇත. මේ අතරතුර, මහා භාණ්ඩාගාරයට අදාළව ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය කළමනාකරන කාර්යක්ෂම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරන තොරතුරු පද්ධතිය (ITMIS) සියලුම අංශයන් ආවරණය වන පරිදි සංවර්ධනය කිරීම අවශ්‍ය වනු ඇත. එමඟින්, රජයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරන කිරීමේ ක්‍රියාවලිය සමස්තයක් ලෙස නව තාක්ෂණික මුහුණුවරකින් සිදු කිරීමට අවකාශ සැලසෙනු ඇත.

රාජ්‍ය වියදම සහ ශුද්ධ ණය

එලදායී නොවන වියදම් තාර්කිකරණය කිරීම සහ අධික පරිපාලන වියදම් පිටුදැකීම සඳහා සියළු රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල වියදම් අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත.

ජාතික අයවැය සකස් කිරීමේ ක්‍රියාවලියේ ශුන්‍ය අයවැය ප්‍රවේශය අනුව, සියළු අයවැය අයිතමයන් සඳහා අයවැය අරමුදල් වෙන්කිරීම් ඉල්ලුම්කරන අවස්ථාවේදීම එම ඉල්ලීම් සාධාරණීකරණය කිරීම, සහ රේඛීය අමාත්‍යාංශ හා ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාකාරකම්හි මූල්‍ය හා භෞතික ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරමින් කාලානුරූපීව අධීක්ෂණය හා විමර්ශනය කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත. මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා එලදායීව කළමනාකරණය කිරීම සඳහා කාර්තුමය වියදම් කළමනාකරණය ක්‍රමවේදයන් හඳුන්වා දීම උපකාරීවේ. වියදම් මනා ලෙස කළමනාකරණය කිරීම සුරක්ෂිත කිරීම සඳහා රජයේ ආයතනයන්හි මෙහෙයුම් කල්බදු ක්‍රමය පදනම්කර ගනිමින් පිරිවැය අවම කොට වාහන භාවිතා කිරීම වැනි වියදම් කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත.

රාජ්‍ය ආයෝජන

ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය ආයෝජන වැඩිදියුණු කිරීමේ වැදගත්කම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එහෙයින් රාජ්‍ය ආයෝජන වැඩසටහන උපායශීලී වශයෙන් වැදගත් වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සහ රටෙහි ග්‍රාමීය සහ නාගරික අසමතුලිතතාවය අඩු කිරීම වැනි අංශ කෙරෙහි යොමු කිරීම අවශ්‍යව ඇත. කෙටිකාලීන සහ මධ්‍යකාලීනව හඳුනාගත් ප්‍රමුඛතාගත ව්‍යාපෘති පදනම් කරගනිමින් සම්පත් වෙන් කළ යුතුවේ. රජය විසින් මධ්‍යකාලීනව සමාජ

ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන ප්‍රධාන අංශ ලෙස අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් හඳුනාගෙන ඇත. ඒ අනුව අයවැය සැලසුම් කිරීමේදී පෞද්ගලික අංශයේ සහභාගිත්වයට පහසුකම් සලසමින් සහ දිරිගන්වමින් එම ක්ෂේත්‍රයන් වෙත ප්‍රමාණාත්මක පරිදි සම්පත් යෙදවීම අවශ්‍ය වේ. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දී මනා සම්බන්ධීකරණයක් සහ ව්‍යාප්තියක් ඇති කිරීමට විශේෂ අවධානයක් යොමුකළ යුතු අතර, එය ක්ෂේත්‍ර අතර ආර්ථිකමය වශයෙන් අන්තර් සම්බන්ධතා වර්ධනය වීම සහ අන්‍යෝන්‍ය වාසි ඇතිවීම සඳහා පහසුකම් සපයනු ඇත.

රාජ්‍ය මුදල් කළමනාකරණය

රජය විසින් රාජ්‍ය මුදල් කළමනාකරණ ප්‍රතිසංස්කරණ නවදුරටත් කරගෙන යාම අවශ්‍ය වන අතර එමඟින් යහපාලනය සහ මහජනතාවට සේවා සැපයීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවනු ඇත. එවැනි සමහරක් ප්‍රතිසංස්කරණයන් රාජ්‍ය මුදල් කළමනාකරණ පනතට ඇතුළත් කොට ඇති අතර එය යහපාලනය වැඩි දියුණු කොට සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම සුරක්ෂිත කරනු ඇත. රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය සහ ආයෝජන කටයුතු සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල් කාරිත්වයේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති අතර, ඉහළ යන යටිතල පහසුකම් සහ උපයෝගීතා සේවා ඉල්ලුම සපුරාලීම සඳහා වැඩිපුර අරමුදල් ඒකරාශී කිරීම අවශ්‍ය වේ. අමාත්‍ය මණ්ඩල මගපෙන්වීම් වලට අනුව නව ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හඳුන්වාදීම සම්පත් උපරිම ලෙස උපයෝජනය කිරීමට අනුකූල වන පරිදි රාජ්‍ය වත්කම්හි මනා කළමනාකාරිත්වයක් ඇතිකර ගනිමින් යහපාලනය සුරක්ෂිත වන අයුරින් සිදු කළ යුතු වනු ඇත.

රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ

ආර්ථිකය තුළ රැකියා නිර්මාණය, ප්‍රාග්ධනය සම්පාදනය, නිෂ්පාදනය සහ වාණිජ කටයුතු නංවාලීම ආදී කටයුතු තුළ රජය සතු වාණිජ ව්‍යාපාර විසින් අඛණ්ඩව උපාය මාර්ගික කාර්යයභාරයක් සිදු කළ යුතුව පවතී. මේ අතර, රජයට අයත් වාණිජ ව්‍යාපාරයන් යටතේ පවතින පාලිත සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට අදාළ යෝජිත ක්‍රියාමාර්ගයන් තුළින් එම ව්‍යවසායන්ගේ කාර්යසාධනය වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. තවද, මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ “ආයතනික අභිප්‍රාය පිළිබඳ ප්‍රකාශය” යන සංකල්පය මත රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යවසායන්ට වාණිජ වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරනු ඇත. රජය සතු වාණිජ ව්‍යවසායන්ගේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට රජය සතු උපායමාර්ගික නොවූ වත්කම් දිගුකාලීන කල්බදු පහසුකම්

මත පුද්ගලික අංශය වෙත ලබාදීම ඇතුළු අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ගයන් සිදුකළ යුතුව ඇත.

රාජ්‍ය ණය

රාජ්‍ය ණය තොගයට අඩුම බලපෑමක් වන පරිදි රාජ්‍ය ණය කළමනාකරණ උපාය මාර්ග මඟින් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් අරමුදල් සපයා ගැනීමේදී යළි ණය ගැනීම් අවධානම අවම වන ලෙස සහ අවම පිරිවැයක් යටතේ ණය ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදෙන විස්තීරණ ණය පහසුකම් ‘ෆෆ්’ ලබාගැනීමේ දී තිරසාර ලෙස රාජ්‍ය ණය කළමනාකාරිත්වය සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. වර්තමානයේ දී ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය වීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙහි පවතින හිතකර තත්ත්වයන්ගේ වාසිදායකත්වය ලබමින් රජය විසින් අඩු පිරිවැයක් සහිත විදේශීය ණය ලබාගැනීමට කටයුතු කෙරෙනු ඇත.

රාජ්‍ය මූල්‍ය හිඟය මැදිකාලීනව අඩුවන ලෙස ප්‍රක්ෂේපනය කර ඇති බැවින් අයවැය හිඟය මූල්‍යනය සඳහා නවදුරටත් රාජ්‍ය ණය ගැනීමේ අවශ්‍යතාවයන් අවම වන අතර එමඟින් රාජ්‍ය ණය අධික ලෙස සමූච්චනය වීමේ තත්ත්වයක් උදා නොවනු ඇත. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම හේතුවෙන් 2019-2022 කාලය තුළ විදේශීය ණය සේවාකරණ ගෙවීම් වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට පවතී. එනිසා, විදේශ ණය සේවාකරණ ගෙවීම් මූල්‍යනය සඳහා අවශ්‍ය දළ විදේශීය ණය ගැනීම් වර්ධනය වනු ඇත. එලෙස වර්ධනය වූ විදේශීය මූල්‍යන අවශ්‍යතා සපුරාලීමේ දී විදේශ ණය සඳහා වන වගකීම් අවම වන පරිදි සහ බාහිර වශයෙන් පවතින අවධානම් වල බලපෑම් අවම වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත යුතු ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය

නවෝත්පාදන දිරිගැන්වීම, නව රැකියා නිර්මාණය සහ අගය එකතු කළ නිෂ්පාදන වැඩි කිරීමේ අරමුණින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති මාර්ග සුමට කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කළ යුතු වේ. මේ අතර, 2016 වර්ෂයේ දී ක්ෂුද්‍ර මූල්‍ය පනත බලාත්මක වීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු විසඳීමට පියවර ගනිමින් රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් කිරීමට සහ නියාමනය කිරීම සඳහා රජය විසින් මූලික පියවර ගත යුතු වේ. අධික ලෙස රසායනික පොහොර භාවිතය වැළැක්වීමේ අරමුණින් පොහොර සහනාධාරය මූල්‍යමය වශයෙන් ලබාදීමට කටයුතු කිරීම; දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් රජය විසින් වි මිලදී ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වී සඳහා

සහතික මිලක් නියම කිරීම යනාදී වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හිතකර පරිදි රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ළඟාකරගත් බව සහතික කිරීම සඳහා අඛණ්ඩ ඇගයීම් සහ සමාලෝචන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

රාජ්‍ය සේවා අංශය

ශ්‍රම බලකායේ ඵලදායීතාවය වැඩි කිරීම සහ වියදම් තාර්කිකරණය පාදක කොටගෙන රාජ්‍ය සේවා අංශයෙහි ඉලක්ක ගත ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. 2016 වසර අග වන විට සමස්ත රාජ්‍ය සේවක සංඛ්‍යාව 1,284,808 ක් වූ අතර එම වසරේ දී රාජ්‍ය අංශය සඳහා අනුමත සමස්ත කාර්යය මණ්ඩලය 1,503,384 ක් විය. එබැවින්, නව බඳවාගැනීම් හා විශ්‍රාමික සේවක සංඛ්‍යාවේ වෙනස හේතුවෙන් 2016 වර්ෂය තුළදී අනුමත කාර්යය මණ්ඩල තනතුරු උපයෝජන මට්ටම සියයට 85 ක් විය. පුද්ගලයින් 15 කට එකක් ලෙසින් රටෙහි සමස්ත ජනගහනය මත රාජ්‍ය සේවක සංඛ්‍යාව අනුපාතය වර්ධන වන උපනතියක් පෙන්වුම් කර ඇත.

1.3 මධ්‍යකාලීන අයවැය දැක්ම

පවත්නා සාර්ව ආර්ථික රාමුව සහ යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ මත 2018-2020 මධ්‍යකාලීන අයවැය දැක්ම ගොඩනංවා ඇත. 2020 වන විට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 6-7 ක මට්ටමට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යකාලීන උද්ධමනය සියයට 5 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එමගින් අධි උද්ධමනය නිසා මූර්ත ඉල්ලුම මත කෙරෙන බලපෑම අවම වනු ඇත. එමෙන්ම දැඩි ශ්‍රම වෙළෙඳපොළ තත්වයන් ද හේතුවෙන් සේවක ආදායම් වර්ධනය ධනාත්මකව පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. රාජ්‍ය ආදායම වර්ධනය වේගවත් කිරීම තුළින් සහ මනා වියදම් කළමනාකරණය තුළින් ඇස්තමේන්තුගත අයවැය හිඟය ද.දේ.නි. යෙන් 2016 වසරේ සියයට 5.4 සිට 2020 වසර වන විට සියයට 3.5 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙමගින්, 2015 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 2.8 ක් වූ ප්‍රාථමික හිඟය 2017 වසරේ සිට අතිරික්තයක් වනු ඇතැයි පෙන්වුම් කෙරේ. ප්‍රාථමික ශේෂය හෙවත් පොළී ගෙවීම් රහිත අයවැය ශේෂය අතිරික්ත අගයක පවත්වා ගැනීම, රාජ්‍ය ණය කළමනාකරණ උපායමාර්ගයන්හි ප්‍රධාන නිර්ණායකයක් වේ. ද.දේ.නි. මත රාජ්‍ය ණය අනුපාතය ස්ථායීව පවත්වා ගැනීම සඳහා මූර්ත පොළී අනුපාතය සහ ද.දේ.නි. වර්ධන අනුපාතය අතර හිතකර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි ප්‍රාථමික ශේෂය දිගුකාලීනව අතිරික්ත මට්ටමක පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පිළිබඳ රජයේ අභිලාෂය පරිදි 2020 වර්ෂය වන විට ද.දේ.නි. මත රාජ්‍ය

ණය අනුපාතය සියයට 70 කට වඩා අවම වනු ඇත.

ප්‍රධාන ආර්ථික මිණුම් දර්ශකයන්හි අනෙකුත් කරුණු සලකා බැලීමේදී ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස විරැකියා අනුපාතය සියයට 4 ක් පමණ සහ සමස්ත ආයෝජන සියයට 33 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. විදේශ අංශය සලකා බැලීමේදී ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස වර්තන ගිණුමේ හිඟය සියයට 1.3 ක් ලෙස ද නිල විදේශ සංචිත මාස 5 කට වඩා ප්‍රමාණවත් ආනයන වලට සරිලන ලෙසද පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, අපනයන ඇතුළු අනෙකුත් මූල්‍ය ප්‍රවාහ වර්ධනය වීම හා අඩු උද්ධමන බලපෑම් හේතුවෙන් නාමික විනිමය අනුපාතික අවප්‍රමාණය වීමේ පීඩනය අවම වීම නිසා සඵල විනිමය අනුපාතිකයේ වර්ධනයක් පෙන්වුම් කරමින් පදනම් වර්ෂයේ මට්ටමට වඩා ඉහළින් පවතින මූර්ත සඵල විනිමය අනුපාතය නැවත මැදිකාලීනව පදනම් වර්ෂයේ මට්ටමට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශ අංශයේ කාර්යය සාධනය සලකා බැලීමේදී විදේශ වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් ඉහළ යෑමේ ප්‍රවනතාවය සහ ආයෝජන භාණ්ඩ ආනයන සැලකිය යුතු ලෙස වර්ධනය වීම කෙරෙහි වඩා අවධානයක් යොමු වන අතර, අපේක්ෂිත විදේශීය මූල්‍ය ප්‍රවාහ වර්ධනයවීම මගින් එවැනි අහිතකර බලපෑම් සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මධ්‍යකාලීන අයවැය දැක්ම තුළ සැලකිය යුතු මට්ටමේ දේශීය හා විදේශීය අභියෝග ඇතිවිය හැක. දේශීය වශයෙන්, විය හැකි ප්‍රධාන අභියෝගයන් ලෙස රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රතිසංස්කරණ තත්කාලීනව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය; නියඟය වැනි හේතූන් නිසා සමාහාර සැපයුමට වන බලපෑම හේතුවෙන් ආර්ථික වර්ධනය අඩපණ වීම; මෑතකාලීන මාස වලදී අත්දකින ලද උද්ධමන පීඩනය සමනය කිරීම; සහ රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ තත්කාලීනව සිදු කිරීම මෙන්ම එසේ සිදු නොකිරීමෙන් රාජ්‍ය ව්‍යවසායයන්හි ඇතිවිය හැකි අලාභ යනාදිය දක්නට ලැබේ. තවද, මෑතකාලීනව රජයේ බැඳුම්කර පොළී අනුපාත ඉහළ යෑම හේතුවෙන් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ණය සේවාකරණ පිරිවැය නැවත ගණනය කිරීමට සිදුවිය හැක. මෙය රාජ්‍ය ණය කළමනාකරනය සඳහා පවතින අභියෝගයන් තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශීය වශයෙන්, හඳුනාගත් ප්‍රධාන අභියෝගයන් ලෙස නැගී එන හා කලාපීය වෙළෙඳපල කෙරෙහි ආයෝජකයින් ආකර්ශණය වීම අඩාලවීමේ ප්‍රවණතාවය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ ආර්ථික ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පවතින විදේශීය ඉල්ලුම සීමා වීම ඇතුළුව ගෙවුම් තුලන ශේෂය සැලකිය යුතු අවධානම් මට්ටමක පැවතීම යනාදිය දැක්විය හැකිය. කෙසේ වෙතත්, "පී.එස්.පී." පහසුකම ලබාගැනීම, මධ්‍යකාලීනව ශ්‍රී ලංකාවේ වෙළෙඳාම පිළිබඳ දැක්ම වර්ධනය වීම සඳහා දායක වනු ඇත.

ശോഭിത ഘാടിക
പ്രവർത്തന

02

2.1 සමාලෝචනය

2016 දී ගෝලීය ආර්ථිකයෙහි 2009 වසරෙන් පසු පැවති 2 අවම ආර්ථික වර්ධනය වාර්තා විය. දුර්වල ගෝලීය ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාමට සහ ප්‍රාග්ධන ප්‍රවාහයන්ට ඇතිවූ බාධා, ඵලදායීතාවය පහළ යාම, දැඩි මූල්‍ය වෙළඳපොළ ප්‍රතිපත්ති, ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ සංවර්ධිත සහ නැගීඑන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි දේශපාලනික සහ ආර්ථික තත්වයන් හා සබැඳි අවිනිශ්චිතභාවය මෙම මන්දගාමී ක්‍රියාකාරිත්වයට හේතු විය¹.

රැකියා වෙළඳපොළ තත්වයෙහි යහපත් ප්‍රවණතාවය සහ උද්ධමනය සියයට 2 දක්වා ඉහළ යාම අපේක්ෂා කරමින්, එක්සත් ජනපද ෆෙඩරල් සංවිත බැංකුව විසින් පොලී අනුපාතය පදනම් අංක 25 කින් ඉහළ නංවන ලද අතර, එය 2015 න් පසු දෙවන ඉහළ නැංවීම වේ. යුරෝපා කලාපීය ආර්ථිකයන් විසින් වසර 5 ක් අඛණ්ඩව පවත්වා ගෙන ආ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාර්ගයෙන් වෙනස්ව ලිහිල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියන් අනුගමනය කිරීම ආරම්භ කරන ලදී. යුරෝපා මහ බැංකුව මඟින් ප්‍රතිපත්ති අනුපාතික ශුන්‍ය හෝ ඊට වඩා අඩු අගයක තබා ගැනීම, මාසික වත්කම් මිලදී ගැනීමට අදාළ

ප්‍රමාණාත්මක ලිහිල්කරණය (quantitative easing) සහ ඉලක්කගත දිගුකාලීන ප්‍රති මූල්‍යකරණය ක්‍රමවේද ඇතුළත් මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇත. එක්සත් රාජධානිය විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෝ රැඳී සිටීම පිළිබඳව 2016 ජුනි 23 දින පවත්වන ලද ජනමත විචාරණයේ දී සියයට 51.9 ක් ඉවත්වීමට සහයෝගය පළ කරන ලදී.

චීන ආර්ථිකය තව දුරටත් මන්දගාමී වූයේ ආයෝජන මූලික ආර්ථිකයක සිට පරිභෝජනය මූලික කරගත් ආර්ථිකයකට සංක්‍රමණය වීම සඳහා අනුගමනය කරන්නාවූ අභ්‍යන්තර ක්‍රියා මාර්ග හේතුවෙනි. චීනය, ලොව සෙසු රටවල් සමඟ වෙළඳ ගනුදෙනු ඔස්සේ පවතින්නා වූ දැඩි සම්බන්ධතා හේතුවෙන් මෙහි අහිතකර බලපෑම් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි දක්නට ලැබේ. ආර්ථික අවපාතයන්ට ලක්ව සිටි බ්‍රසීලය, රුසියාව, සහ ආජන්ටිනාව වැනි රටවල් නැවත වර්ධන මාවතට අවතීර්ණ විය. 2015 දී ඉතිහාස ගත ලෙස පහළ ගිය තෙල් මිල ගණන්, බණිජ

තෙල් අපනයනය කරන්නා වූ රටවල් වල සංවිධානය (OPEC) සහ එයට අයත් නොවන්නා වූ බණිජතෙල් නිෂ්පාදකයන් අතර

2.1 වගුව | තෝරාගත් රටවල ප්‍රධාන ආර්ථික දර්ශක - 2016

| | 2016 | | | | දළ රාජ්‍ය ණය (ද.දේ.නි.% ලෙස) |
|-----------------|--------------------------------------|-------------|---------------|-------------------------------|---------------------------------|
| | ද.දේ.නි.වර්ධනය (වාර්ෂික% වෙනස) | උද්ධමනය (%) | විරැකියාව (%) | අයවැය හිඟය (ද.දේ.නි.% ලෙස) | |
| ආර්ජන්ටිනාව | -2.3 | - | 8.5 | -5.8 | 51.3 |
| ඕස්ට්‍රේලියාව | 2.5 | 1.5 | 5.7 | -2.7 | 41.1 |
| බ්‍රසීලය | -3.6 | 8.7 | 11.3 | -9 | 78.3 |
| කැනඩාව | 1.4 | 1.1 | 7 | -1.9 | 92.3 |
| චීලී | 1.6 | 3.8 | 6.5 | -2.9 | 21.2 |
| චීනය | 6.7 | 2 | 4 | -3.7 | 46.2 |
| ප්‍රංශය | 1.2 | 0.3 | 10 | -3.3 | 96.6 |
| ජර්මනිය | 1.8 | 0.4 | 4.2 | 0.8 | 67.6 |
| ශ්‍රීසිය | 0 | 0 | 23.8 | 0 | 181.3 |
| ඉන්දියාව | 6.8 | 4.9 | | -6.6 | 69.5 |
| ඉන්දුනීසියාව | 5 | 3.5 | 5.6 | -2.5 | 27.9 |
| ඉතාලිය | 0.9 | -0.1 | 11.7 | -2.4 | 132.6 |
| ජපානය | 1 | -0.1 | 3.1 | -4.2 | 239.2 |
| කොරියාව | 2.8 | 1 | 3.7 | 0.3 | 38.6 |
| මැලේසියාව | 4.2 | 2.1 | 3.5 | -3.0 | 56.3 |
| මෙක්සිකෝව | 2.3 | 2.8 | 4.3 | -2.9 | 58.1 |
| රුසියාව | -0.2 | 7 | 5.5 | -3.7 | 17 |
| සිංගප්පූරුව | 2 | -0.5 | 2.1 | 3.3 | 112 |
| දකුණු අප්‍රිකාව | 0.3 | 6.3 | 25.4 | -3.5 | 50.5 |
| ස්පාඤ්ඤය | 3.2 | -0.2 | 19.6 | -4.6 | 99.3 |
| ශ්‍රී ලංකාව | 4.4 | 4 | 4.6 | -5.4 | 79.3 |
| තායිලන්තය | 3.2 | 0.2 | 0.8 | 0.5 | 42.2 |
| එක්සත් රාජධානිය | 1.8 | 0.6 | 4.9 | -3.1 | 89.2 |
| එක්සත් ජනපදය | 1.6 | 1.3 | 4.9 | -4.4 | 107.4 |
| වියට්නාමය | 6.2 | 2.7 | 2.4 | -6.6 | 62.4 |
| වෙනිසියුලාව | -5.7 | 254.9 | 21.2 | -14.6 | 17.3 |

මූලාශ්‍ර : "World Economic Outlook", ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල්

"Fiscal Monitor", ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල්

2016 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව

1. මෙම පරිච්ඡේදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කරන ලදී. උදරකා Economic Outlook Update - 2017 ජනවාරි, World Economic Outlook - 2016 අප්‍රේල්, Fiscal Monitor - 2017 අප්‍රේල්, ලෝක බැංකුව මගින් 2017 ජනවාරි මස ප්‍රකාශයට පත් කරන ලද Global Economic Prospects, එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද World Economic Situation and Prospects, ලෝක බැංකුව මගින් 2017 ජනවාරි හා අප්‍රේල් ප්‍රකාශයට පත් කරන ලද Commodity Market Outlook සහ ලෝක බැංකුව මගින් 2016 සහ 2017 ප්‍රකාශයට පත් කරන ලද Global Monthly යන ප්‍රකාශයන්, අන්තර්ජාතික කම්කරු සංවිධානය මගින් 2017 දී ප්‍රකාශයට පත් කරන ලද උදරකා Unemployment Social Outlook - Trends 2017, ලෝක වෙළෙඳ සංවිධානය මගින් 2016 ජුනි ප්‍රකාශයට පත් කරන ලද Report on G20 Trade Measures, OECD මගින් 2016 නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද The Economic Outlook No. 100 හි දැක්වෙන තොරතුරු මත පදනම් වේ.

තෙල් සැපයුම සීමා කිරීම සඳහා ඇතිවූ එකඟතාවය හේතුවෙන් වසරේ දෙවන භාගයේ දී ස්ථායීභාවයට පත්විය.

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පවතින්නා වූ හු - දේශපාලනික අර්බුදකාරී වාතාවරණය මඟින් සරණාගත ගැටළුව වර්ධනය වූ අතර ඒ හේතුවෙන් අසල්වැසි රටවල මෙන්ම යුරෝපා සංගමයේ සාමාජිකයින්ට ද ආර්ථික සහ දේශපාලනික අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී ඇත. ඉරාකය, ලිබියාව, සිරියාව සහ යේමනයෙහි ඇති ගැටුම් හේතුවෙන් ආර්ථික අවපාත, ඉහළ උද්ධමනය, ජීවිත හානි, සාර්ව ආර්ථික අසමතුලිතභාවය සහ ආයතනික ව්‍යුහය කඩාවැටීම් වැනි තත්ත්වයන් උද්ගත වී ඇත.

2017 පසුගිය වසරට වඩා තරමක් සතුටුදායක විය හැකි වුව ද, ට්‍රම්ප් දේශපාලනික ප්‍රතිපත්ති, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Brexit) සහ යුරෝපා කලාපීය මැතිවරණ හේතුවෙන් අවිනිශ්චිතභාවයන්ට ලක්වෙනු ඇත. දුර්වල වර්ධන වේගයන්, බෙහෙවින් මන්දගාමී ආයෝජන, සහ මූල්‍ය වෙළඳපොළ විචලන හේතූන් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සුළු වශයෙන් හෝ යථා තත්වයට පත්වීමට ඇති හැකියාව ද අවිනිශ්චිත වේ.

2.2 ගෝලීය නිෂ්පාදනය

2016 දී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1 ක් වූ අතර, මෙය පෙර වසරේ වර්ධනයට වඩා ප්‍රතිශත අංක 0.3 කින් පහළ බැස ඇත. මෙම දුර්වල වර්ධනයට මූලිකවම හේතු වන්නේ අඩු ආයෝජන, වෙළඳ කටයුතු වල අසතුටුදායක බව, දුර්වල ඵලදායීතා වර්ධනය සහ ඉහළ යන රාජ්‍ය ණය මට්ටම වේ. එසේ වුව ද, පාරිභෝගික මිල ගණන් යථා තත්වයට පත්වීම සහ ගෝලීය නිෂ්පාදන කටයුතු ඉහළ යාම හේතුවෙන් වර්ෂයේ දෙවන භාගයේ දී වර්ධනය යථා තත්වයට පත්විය. සංවර්ධිත ආර්ථිකයෙන් 2015 දී වර්ධනය වූ සියයට 2.1 ට සාපේක්ෂව අඩු, එනම් සියයට 1.7 ක වේගයකින් වර්ධනය වූ අතර නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සියයට 4.1 ක වර්ධනයක් වාර්තා කරන ලද්දේ පෙර වසරට වඩා ප්‍රතිශත අංක 0.1 ක පහළ බසීමිනි. 2017 වර්ෂය සඳහා ගෝලීය වර්ධනය සියයට 3.5 ක් ලෙස ද, සංවර්ධිත ආර්ථිකයන් සියයට 2.0 ක් වශයෙන් ද නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සියයට 4.5 ක් වශයෙන් ද පුරෝකථනය කර ඇත.

2016 දී එක්සත් ජනපද වර්ධනය සියයට 1.6 ක් වූ අතර, එය 2015 දී වාර්තා කරන ලද සියයට 2.6 හා සැසඳීමේ දී සැලකිය යුතු පහත වැටීමකි. මෙයට හේතුවූයේ විශේෂයෙන් අපනයන ආශ්‍රිත වෙළඳාම දුර්වල වීම, අඩු පෞද්ගලික ආයෝජන සහ නිෂ්පාදනය පහළ යාම වේ.

එසේ වුව ද වසරේ දෙවන භාගයේ දී ආර්ථික කටයුතු සතුටුදායක බවට පත්විය. විරැකියාව සාමාන්‍ය අගයක් දක්වා අඩු වූ අතර, පරිභෝජනය වර්ධනය විය. ෆෙඩරල් සංචිත බැංකුව විසින් දෙසැම්බර් මාසයේ දී පොළී අනුපාත පදනම් අංක 25 කින් ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමඟ එ.ජ. ඩොලරය අධිප්‍රමාණය විය. 2017 සඳහා පුරෝකථනය කර ඇති සියයට 2.3 ක වර්ධනය සමඟ යහපත් ආර්ථික බලාපොරොත්තු සහිත වුව ද, නව පාලන අධිකාරිය මඟින් යෝජනා කර ඇති පරිදි පුද්ගලික සහ ආයතන ආදායම් බදු අඩුකිරීම, රාජ්‍ය මූල්‍ය උත්තේජන පැකේජය, යටිතල පහසුකම් සඳහා වියදම් වැඩිකිරීම වැනි සාර්ව ආර්ථික යෝජනා මෙන්ම; ආගමන, වෙළඳ, පාරිසරික ප්‍රමිති සහ ව්‍යාපාර නියාමනය සම්බන්ධප්‍රතිපත්තීන්හි ඇතිවිය හැකි වෙනස්කම් හේතුවෙන් ද අවදානම් සහගත බවක් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් ලෝකයේ සෛසු ආර්ථිකයන්ට ද බලපෑම් ඇති වීමට පුළුවන.

දුර්වල අභ්‍යන්තරික ඉල්ලුම සහ අපනයන අඩුවීම හේතුවෙන් යුරෝකලාපීය ආර්ථිකයන්හි වර්ධනය පෙර වසරේ වාර්තා කරන ලද සියයට 2.0 සිට සියයට 1.7 දක්වා අඩුවිය. කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ ඇති වූ අවිනිශ්චිතභාවය හේතුවෙන් ආයෝජන අඩු වූ අතර, එක්සත් රාජධානියෙහි ජනමත විචාරණය සහ එක්සත් ජනපද මැතිවරණය හේතුවෙන් මෙම තත්වය තව දුරටත් වර්ධනය විය. විරැකියාව ක්‍රමයෙන් අඩු වුවත්, තව දුරටත් ඉහළ අගයන් හි පවතී. යුරෝපා මහ බැංකුව මඟින් ප්‍රමාණාත්මක ලිහිල්කරණය මෙන්ම බැංකු ණයදීම දිරිගැන්වීම් උදෙසා ප්‍රතිමූල්‍යකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රතිපත්ති පොළී අනුපාත තවමත් සාණ අගයන් හි පවතී. එසේ වුවද, මතුපිට සහ මූලික උද්ධමනය තවමත් ඉලක්කගත මට්ටම්වලට වඩා අඩු අගයන්හි පවතී. වසර පහක් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්තියෙන් මිදී, ලිහිල්කරණ ප්‍රතිපත්තියකට යුරෝපා සංගමය අවතීර්ණ වූ අතර, එය මධ්‍යකාලීනව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය අතර අනාගත සම්බන්ධතාවය, එක්සත් ජනපද රාජ්‍ය මූල්‍ය උත්තේජනයෙහි බලපෑම්, දුර්වල යුරෝ මුදල ක්‍රමයෙන් ලිහිල් වන්නාවූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ යහපත් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් 2017 දී ආර්ථික වර්ධන වේගය සියයට 2.0 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජපානයෙහි ආර්ථික වර්ධනය 2016 දී සියයට 1.0 ක් වූ අතර, 2017 දී අපනයන කටයුතු වල අපේක්ෂිත ඉහළ යාම හේතුවෙන් සියයට 1.2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.

2.2 වගුව | ගෝලීය සහ කලාපීය නිෂ්පාදනය

| | වාර්ෂික ප්‍රතිශතක වෙනස | | | |
|--|------------------------|------------|------------|------------|
| | තත්‍ය | | පුරෝකථන | |
| | 2015 | 2016 | 2017 | 2018 |
| ගෝලීය නිෂ්පාදනය | 3.4 | 3.1 | 3.5 | 3.6 |
| සංවර්ධිත ආර්ථිකයන් | 2.1 | 1.7 | 2.0 | 2.0 |
| එක්සත් ජනපදය | 2.6 | 1.6 | 2.3 | 2.5 |
| යුරෝ කලාපය | 2.0 | 1.7 | 1.7 | 1.6 |
| ජර්මනිය | 1.5 | 1.8 | 1.6 | 1.5 |
| ප්‍රංශය | 1.3 | 1.2 | 1.4 | 1.6 |
| ඉතාලිය | 0.8 | 0.9 | 0.8 | 0.8 |
| ස්පාඤ්ඤය | 3.2 | 3.2 | 2.6 | 2.1 |
| ජපානය | 1.2 | 1.0 | 1.2 | 0.6 |
| එක්සත් රාජධානිය | 2.2 | 1.8 | 2.0 | 1.5 |
| කැනඩාව | 0.9 | 1.4 | 1.9 | 2.0 |
| නැඹවන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් | 4.2 | 4.1 | 4.5 | 4.8 |
| නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආසියාව | 6.7 | 6.4 | 6.4 | 6.4 |
| චීනය | 6.9 | 6.7 | 6.6 | 6.2 |
| ඉන්දියාව | 7.9 | 6.8 | 7.2 | 7.7 |
| ඉන්දුනීසියාව | 4.9 | 5.0 | 5.1 | 5.3 |
| මැලේසියාව | 5.0 | 4.2 | 4.5 | 4.7 |
| වියට්නාමය | 6.7 | 6.2 | 6.5 | 6.3 |
| තායිලන්තය | 2.9 | 3.2 | 3.0 | 3.3 |
| ස්වාධීන පො. රා. මණ්ඩලීය රාජ්‍යයන් | -2.2 | 0.3 | 1.7 | 2.1 |
| රුසියාව | -2.8 | -0.2 | 1.4 | 1.4 |
| ලතින් ඇමරිකා සහ කැබරියන් කලාපය | 0.1 | -1.0 | 1.1 | 2.0 |
| බ්‍රසීලය | -3.8 | -3.6 | 0.2 | 1.7 |
| නැගීඑන සහ සංවර්ධනය වෙමින් පවතින යුරෝපය | 4.7 | 3.0 | 3.0 | 3.3 |
| මැද පෙරදිග උතුරු අප්‍රිකාව, ඇප්ගනිස්ථානය, | 2.7 | 3.9 | 2.6 | 3.4 |
| පකිස්තානය | 4.0 | 4.7 | 5.0 | 5.2 |
| උපසහරා අප්‍රිකාව | 3.4 | 1.4 | 2.6 | 3.5 |
| දකුණු අප්‍රිකාව | 1.3 | 0.3 | 0.8 | 1.6 |
| ශ්‍රී ලංකාව | 4.8 | 4.4 | 5.0 | 6.0 |

මූලාශ්‍ර : "World Economic Outlook", ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල් 2016 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව


නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනයෙහි, තනි තනිව සහ කලාපීයව වෙනස්කම් සහිත වූ අතර, පෙර වසරට වඩා තරමක් මන්දගාමී විය. මෑත කාලයේදී පැවති සාපේක්ෂ වශයෙන් අඩු පාරිභෝගික භාණ්ඩ මිල ගණන් සහ දුර්වල ගෝලීය වෙළඳාම හේතුවෙන්, බණිජ තෙල් සහ අනෙකුත් අපනයන ආර්ථිකයන්හි ක්‍රියාකාරීත්වය පසුබෑමට ලක්විය. මැද පෙරදිග ආර්ථිකයන්හි ක්‍රියාකාරීත්වය සඳහා භූ -

දේශපාලනික ගැටළු අහිතකර බලපෑමක් ඇති කරන ලදී. එසේ වුව ද නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් විසින් සියයට 6.4 ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

චීන ආර්ථික වර්ධනය සියයට 6.7 ක් වූ අතර, එය මෙම දශකය තුළ වාර්තා වූ අවම වර්ධන වේගය වේ. 2017 දී අපේක්ෂිත වර්ධන වේගය සියයට 6.6 දක්වා තව දුරටත් අඩුවී ඇති නමුත් ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති රාමුවක අවශ්‍යතාවය අවධාරණය කර ඇත. මෙම පහළ වර්ධන මාවතට හේතු වන්නේ, චීන ආර්ථිකය ආයෝජන පදනම් කරගත් ආර්ථිකයක් වෙතින් පරිභෝජනය පදනම් කරගත් ආර්ථිකයන් වෙතද, කර්මාන්ත මූලික ආර්ථිකයක් වෙතින් සේවා මූලික ආර්ථිකයක් වෙත ද පරිවර්තනය කිරීම සඳහා අභ්‍යන්තරිකව ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයයි. ඒ සඳහා අනුගමනය කරන ලද රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය 2016 දී වාර්තා කරන ලද සීමිත ආයෝජන තත්වය සහ වර්ධනය වන පාරිභෝජනයෙන් පැහැදිලි වේ. 2015 දී ණය වර්ධන වේගය අඩු වූ නමුත්, දළ දේශීය නිෂ්පාදනයෙහි වර්ධනයට වඩා ඉහළ අගයක පවතී. සැලකිය යුතු ප්‍රාග්ධන ඉවතට ගලායාම් හේතුවෙන් ව්‍යවහාර මුදල් මත පීඩනයක් ඇති වූ අතර, එමඟින් ව්‍යවහාර මුදල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. සංසරණය වන්නාවූ මුදල් නෝට්ටු ආපසු ගැනීමට තීරණය කිරීම හේතුවෙන් ඇති වූ මුදල් හිඟය සහ ගෙවීම් බාධාවීම් ඉන්දීය ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. ඉන්දියාව සියයට 6.8 වර්ධන වේගයක් වාර්තා කළ අතර, 2017 දී සියයට 7.2 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. ශක්තිමත් අභ්‍යන්තර ඉල්ලුම සහ යහපත් සාර්වආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් නැගෙනහිර සහ දකුණු ආසියානු ආර්ථික සීග්‍රයෙන් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ලතින් ඇමරිකානු සහ කැරිබියන් ආර්ථික සියයට 1.0 ක සාණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ අතර, මෙය 2015 දී වාර්තා කරන ලද සියයට 0.1 ක වර්ධනයට වඩා මන්දගාමී තත්වයකි. මෙයට හේතු වන්නේ අභ්‍යන්තරික අභියෝග, පහළ පාරිභෝගික මිල ගණන් සහ සාර්ව ආර්ථික අසමතුලිතතාවන්ය. බ්‍රසීලය එයට පෙර වසරේ වාර්තා කරන ලද සියයට - 3.8 ක සාණ ආර්ථික වර්ධනයට වඩා තරමක් සතුටුදායක, එනම් සියයට - 3.6 කින් වර්ධනය විය. කලාපයේ විශාලතම ආර්ථිකයන් වල බ්‍රසීලය සහ ආජන්ටිනාව ආර්ථික අර්බුදයෙන් 2017 දී මිදෙනු ඇතැයි අපේක්ෂිත අතර, කලාපීය වර්ධන පුරෝකථනය සියයට 1.1 කි.

2.1 රූපසටහන | කලාපීය නිෂ්පාදිතය 1999-2018



ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 2015 දී පැවති ආර්ථික අර්බුදයෙන් මිදී 2016 දී සියයට 0.3 කින් වර්ධනය වූ අතර, 2017 සඳහා වර්ධන පුරෝකථනය සියයට 1.7 කි. දේශීය ඉල්ලුමෙහි සහ බණිජ තෙල් මිල ස්ථායී වීම පිළිබඳව කරමින් එයට පෙර වසරෙහි සියයට 2.8 කින් සංකෝචනය වූ රුසියාව, 2016 දී සියයට 0.2 ක සංකෝචනයක් දැක්වීය. වෙළෙඳ, ආයෝජන, සහ ප්‍රේෂණයන් හරහා සෙසු රටවල් සමඟ පවතින සබඳතා හේතුවෙන්, මෙම සාධනීය තත්වය සමස්ත කලාපය තුළම බලපවත්වනු ඇතැයි බලාපොරොත්තුවේ.

2015 දී වර්ධනය වූ සියයට 2.7 ක වේගය හා සැසඳීමේදී, මැද පෙරදිග, උතුරු අප්‍රිකානු, ඇෆ්‍රිකානු, සහ පකිස්ථානු කලාපය සියයට 3.9ක වර්ධනයක් වාර්තා කළේය. එසේ වුව ද, බණිජතෙල් මිල පහත වැටීම සහ හු - දේශපාලනික අවිනිශ්චිතභාවය හේතුවෙන් උප - සහරානු අප්‍රිකානු කලාපීය ආර්ථිකයන්හි වර්ධනය 2015 දී වාර්තා කරන ලද සියයට 3.4 හා සැසඳීමේදී සැලකිය යුතු ලෙස මන්දගාමී වෙමින්, 2016 දී සියයට 1.4 ක වර්ධනයක් පෙන්වීය.

2.3 උද්ධමනය

2016 දී ගෝලීය උද්ධමනය තරමකින් වර්ධනය වෙමින් අවධමනය තුනී වූ අතර, එයට හේතු වූයේ බලශක්ති හා බලශක්ති ආශ්‍රිත මිල ගණන් ඉහළ යාම වේ. සංවර්ධිත රටවල පාරිභෝගික මිල ගණන් උද්ධමනය 2015 දී වාර්තා කළ අවම අගය වූ සියයට 0.3 සිට සියයට 0.8 දක්වා වර්ධනය විය. එක්සත් ජනපදය උද්ධමනය ගෙඩරල් සංචිත බැංකුව විසින් අපේක්ෂිත අගය වූ සියයට 2.7ක් දක්වා 2017 දී ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. බලශක්ති හා ආහාර මිල ගණන් ඉහළයාම හේතුවෙන් යුරෝ කලාපීය උද්ධමනය සියයට 2.5 දක්වා ඉහළ යාම අපේක්ෂා කරනු ලබන්නේ ස්ටර්ලින් පවුමෙහි අවප්‍රමාණය වීම සහ බලශක්ති මිල ඉහළ යාම හේතුවෙනි. ජපානයේ අඩු උද්ධමනකාරී තත්වයෙන් මුදලෙහි අවප්‍රමාණය වීම, ඉහළ බලශක්ති මිල ගණන් සහ වැටුප් මිල පීඩනය හේතුවෙන් 2017දී සියයට 1.0 වනු ඇති බවට බලාපොරොත්තුව වේ. එසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තා කරන පරිදි, සියළුම සංවර්ධිත

ආර්ථිකයන්හි මූලික උද්ධමනය මහ බැංකු ඉලක්කගත මට්ටම් වලට වඩා පහළ අගයක පැවතිණි.

2.3 වගුව | උද්ධමනය


| | වාර්ෂික ප්‍රතිශත වෙනස | | | |
|--|-----------------------|------|---------|------|
| | තත්‍ය | | පුරෝකථන | |
| | 2015 | 2016 | 2017 | 2018 |
| සංවර්ධිත ආර්ථිකයන් | 0.3 | 0.8 | 2.0 | 1.9 |
| එක්සත් ජනපදය | 0.1 | 1.3 | 2.7 | 2.4 |
| යුරෝ කලාපය | 0.0 | 0.2 | 1.7 | 1.5 |
| ජර්මනිය | 0.1 | 0.4 | 2.0 | 1.7 |
| ප්‍රංශය | 0.1 | 0.3 | 1.4 | 1.2 |
| ඉතාලිය | 0.1 | -0.1 | 1.3 | 1.3 |
| ස්පාඤ්ඤය | -0.5 | -0.2 | 2.4 | 1.4 |
| ජපානය | 0.8 | -0.1 | 1.0 | 0.6 |
| එක්සත් රාජධානිය | 0.1 | 0.6 | 2.5 | 2.6 |
| කැනඩාව | 1.1 | 1.4 | 2.0 | 2.1 |
| නැගී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වන ආර්ථිකයන් | 4.7 | 4.7 | 4.5 | 4.2 |
| නැගී එන හා සංවර්ධනය වන ආසියාව | 2.7 | 2.9 | 3.3 | 3.3 |
| චීනය | 1.4 | 2.0 | 2.4 | 2.3 |
| ඉන්දියාව | 4.9 | 4.9 | 4.8 | 5.1 |
| පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් | 15.5 | 8.3 | 5.7 | 5.3 |
| රුසියාව | 15.5 | 7.0 | 4.5 | 4.2 |
| ලතින් ඇමරිකා සහ කැරිබියානු | 5.5 | 5.7 | 4.2 | 3.7 |
| බ්‍රසීලය | 9.0 | 8.7 | 4.4 | 4.3 |
| නැගී එන හා සංවර්ධනය වන යුරෝපය | 3.2 | 3.2 | 5.7 | 5.5 |
| මැදපෙරදිග, උතුරු අප්‍රිකාව, ඇෆ්‍රිකානු සහ පාකිස්ථානය | 5.7 | 5.1 | 7.6 | 7.4 |
| පාකිස්ථානය | 4.5 | 2.9 | 4.3 | 5.0 |
| උප-සහරානු අප්‍රිකාව | 7.0 | 11.4 | 10.7 | 9.5 |
| දකුණු අප්‍රිකාව | 4.6 | 6.3 | 6.2 | 5.5 |
| ශ්‍රී ලංකාව | 2.2 | 4.0 | 6.0 | 5.0 |

මූලාශ්‍රය : "World Economic Outlook" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල්

එසේ වුවද, නැගී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි උද්ධමනය පෙර වසරෙහි සියයට 4.7 හි සිට සියයට 4.4 දක්වා අඩු විය. නිෂ්පාදන මිල ගණන් ඉහළයාම සහ ස්ථාවර වත්කම් හි ආයෝජන යථා තත්වයට පත්වීම හේතුවෙන් ගෙන ඒන උද්ධමනය 2015 දී වාර්තා කරන ලද සියයට 1.4 සිට 2016 දී සියයට 2.0 දක්වා ඉහළ නැංවිණි. ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්ගේ උද්ධමනය පහත බැසීමට හේතු වූයේ මුදල් ස්ථාවර වීම සහ දේශීය ඉල්ලුමෙහි බලපෑමයි. බ්‍රසීලියානු උද්ධමනය සියයට 8.7 දක්වා ප්‍රතිශත අංක 3 කින් අඩු වුවද, වෙනිසියුලාවේ අධි උද්ධමන තත්වය 2015 දී වාර්තා වූ සියයට 121.7 හි සිට සියයට 254.9 දක්වා

ඉහළ ගිය අතර, මෙයට හේතු වූයේ ආර්ථිකය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීම, මූලික අවශ්‍යතා හිඟය සහ අතිවිශාල මූල්‍යයන අවශ්‍යතා වේ. 2017 සඳහා පුරෝකථනය කර ඇති උද්ධමනය සියයට 720.5 ක් වේ. ව්‍යවහාර මුදල් අවප්‍රමාණය වීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම තුළින් රුසියානු සහ බ්‍රසීල උද්ධමනය පහළ බසිනු ඇතැයි බලාපොරොත්තු වේ. ආප්තවිනා උද්ධමනය 2017 දී සංවර්ධිත ආර්ථිකයන් හා උද්ධමනය සියයට 2.0ක් ද නැගී එන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි උද්ධමනය සියයට 4.7ක් වනු ඇත.

2.2 රූපසටහන | කලාපීය උද්ධමනය 1998-2018




2.4 පොලී අනුපාත

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු බලපැවැත්වෙන ලබන අඩු පොලී අනුපාත හේතුවෙන්, සංවර්ධිත ආර්ථිකයන් සහ නැගී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් වැඩි වශයෙන් ණය ගැනීමට හේතු විය. 2016 දෙසැම්බර් 15 දින එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව, පොලී අනුපාත පදනම් අංක 25කින් ඉහළ නැංවූ අතර, එය 2008 න් පසු එසේ ඉහළ නැංවූ දෙවන අවස්ථාව වේ. මෙයට පෙර 2015 දෙසැම්බර් මසදී එලෙසම පොලී අනුපාත ඉහළ නැංවීය. එම තීරණයෙන් පසු, ෆෙඩරල් අනුපාත ඉහළ නැංවීම කෙරෙහි බෙහෙවින් සංවේදීවන්නා වූ දැවුරුණු භාණ්ඩාගාර බැඳුම්කර අනුපාතය 2009 අගෝස්තු මාසයෙන් පසු වාර්තා කරන ලද ඉහළම අගයට නැංවීණි. රට තුළ ස්ථාවර වර්ධනයක් අපේක්ෂා කරනු ලබන හෙයින් ෆෙඩරල් සංචිත බැංකුව මගින් 2017 මාර්තු 15 දින පදනම් අංක 25 කින් පොලී අනුපාත ඉහළ නැංවූ අතර, ඒ අනුව ෆෙඩරල් පොලී අනුපාතිකය සියයට 0.75 සිට සියයට 1.0 දක්වා ඉහළ නැංවීණි.

ජපාන මහ බැංකුව විසින්, ජපාන දස අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කරයේ ඵලදා අනුපාතය ශුන්‍ය අගයක පවත්වා ගැනීමේ අභිලාෂයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලිහිල් කරන ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ යුරෝපා මහ බැංකුව මගින් මාසික වත්කම් මිලදී ගැනීම් තුළින් පොලී අනුපාත ශුන්‍ය අගයට වඩා පහළ මට්ටමක තබා ගැනීම මගින් යුරෝ කලාපයේ සහ ජපානයේ පොලී අනුපාත සෘණ අගයන්හි පවතී.

ඇන්ගෝලාව, අසර්බියානය, ඊජිප්තුව මෙක්සිකෝව, මොසැම්බික්, නැමීබියාව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාවේ මෑතකාලීන පොලී අනුපාත ඉහළ නැංවීම කෙරෙහි තියුණු විදේශ විනිමය අවප්‍රමාණය වීම හේතු විය. ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි බොහෝ මහ බැංකු තම පොලී අනුපාත පහළ දැමීම තුළින් උද්ධමන පීඩනය අවම කර ගැනීමට අපේක්ෂා කරන ලදී. නැගෙනහිර ආසියානු ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු අඩු පොලී අනුපාත වාර්තා විය. එසේ වුවද, පේසෝ මුදල අවප්‍රමාණය වීමත් සමඟ මෙක්සිකානු මහ බැංකුව විසින් 2016 දී පොලී අනුපාත තෙවරකින් ඉහළ නංවනු ලැබීය.

2.3 රූපසටහන | එ. ජ. ඩොලර් තැන්පතු මත LIBOR හි සය මසක මාසික සංවලනය



සය මාසික එක්සත් ජනපද ඩොලර් තැන්පතු මත ලන්ඩන් අන්තර් බැංකු ඒකඝණ පොලී අනුපාතිකය (LIBOR) 2016 දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2015 සාමාන්‍ය අගය වූ සියයට 0.5ට සාපේක්ෂව එය සියයට 1.06ක් විය. සයමාසික එක්සත් ජනපද ඩොලර් තැන්පතු මත LIBOR අනුපාතිකය ඉතා ඉහළ අගයක පැවතී අතර, 2012 ජනවාරි සිට 2015 ආරම්භය දක්වා ක්‍රමයෙන් පහළ ගියේය. එනමුත්, එක්සත් ජනපද ෆෙඩරල් පොලී අනුපාතය ඉහළ දැමීම පිළිබඳ මත පළවීමත් සමඟ LIBOR අනුපාතය නැවතත් ඉහළ යාම ආරම්භ විය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව, එක්සත් ජනපද ඩොලර් තැන්පතු මත සයමාසික LIBOR අනුපාතයේ සාමාන්‍ය 2017 දී සියයට 1.7ක්ද 2018 දී සියයට 2.8ක්ද වනු ඇත. ත්‍රේමාසික යුරෝ තැන්පතු මත LIBOR අනුපාතයෙහි සාමාන්‍ය අගය 2017 දී සියයට -0.3 ක්ද 2018 දී සියයට -0.2ක්ද වනු ඇත. සයමාසික ජපාන යෙන්

තැන්පතු මත සාමාන්‍ය LIBOR අනුපාතය 2017 දී සහ 2018 දී ශුන්‍ය අගයක් ගනු ඇති බවටද අපේක්ෂිතය.

2.5 විරැකියාව

රජයට අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාව රාජ්‍යයේ ආර්ථිකය සමග බැඳී පවතී. ජාත්‍යන්තර කමිකරු සංවිධානය මගින් 2017 දී ප්‍රකාශයට පත් කර ඇති උදරකා Unemployment Social Outlook Trends 2017 හි දක්වා ඇති පරිදි 2017 ලෝක ආර්ථික වර්ධනය පිළිබඳ පවතින්නාවූ අවිනිශ්චිතභාවය හේතුවෙන් (1) ප්‍රමාණවත් රැකියා උත්පාදනය (2) රැකියාවන්හි නිරතවන්නන්ගේ රැකියාවෙහි ගුණාත්මකභාවය වර්ධනය කිරීම (3) ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියළුදෙනාටම සාධාරණ ලෙස බෙදී යාම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අභියෝගාත්මක වේ. එම වාර්තාවට අනුව, 2017 දී ගෝලීය විරැකියාවට මිලියන 3.4 කින් ඉහළ ගොස් රැකියා විසුකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 210ක් වනු ඇත. මෙය 2016 දී වාර්තා වූ සියයට 5.6 හා සැසඳීමේදී ප්‍රතිශත අංක 0.1 කින් වැඩි වී සියයට 5.7ක් වනු ඇත.

මෙම ඉහළ යාම සඳහා නැගී එන වෙළෙඳපොළ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අයහපත් රැකියා වෙළෙඳපොළ තත්වයන්, විශේෂයෙන්ම බ්‍රසීලය ඇතුළත් ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපය දායක වනු ඇත. නැගී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි විරැකියාව 2016 දී වාර්තා වූ සියයට 5.6 සිට 2017 දී සියයට 5.7 දක්වා වර්ධනය වනු ඇත. සංවර්ධිත ආර්ථිකයන්හි විරැකියාව 2016 දී වාර්තා කරන ලද සියයට 6.3 සිට 2017 දී සියයට 6.2 දක්වා සතුටුදායක ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කළද, යුරෝ කලාපයේ විරැකියා අනුපාතිකය තවදුරටත් සියයට 10ක් වැනි ඉහළ අගයන්හි පවතින්නේ ග්‍රීසිය සියයට 23.8, ස්පාඤ්ඤය සියයට 19.6, ඉතාලිය සියයට 11.7, පෘතුගාලය සියයට 11.1 සහ ප්‍රංශය සියයට 10ක් වශයෙනි. ජර්මනියෙහි විරැකියාව 2015 දී පැවති සියයට 4.2 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එසේ වුවද එය මන්දගාමී වනු ඇත. එක්සත් ජනපදය හා කැනඩාව වැනි සංවර්ධිත ආර්ථිකයන්හි ව්‍යුහාත්මක විරැකියාව දක්නට ලැබේ.

එක්සත් ජනපද විරැකියා ප්‍රතිශතය 2015 දී වාර්තා වූ සියයට 5.3 සිට සියයට 4.9 දක්වා 2016 දී පහළ ගොස් ඇත.

සහභාගීත්ව සමාජ ආරක්ෂණ ක්‍රමයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන අස්ථිර රැකියා, ලොව සමස්ථ රැකියා ප්‍රමාණයෙන් සියයට 42ක් වනු ඇත. මෙය 2017 දී බිලියන 1.4ක් වනු ඇති අතර, වසරකට මිලියන 11කින් වර්ධනය වනු ඇත. මෙම තත්වයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වී ඇති කලාප වනුයේ දකුණු ආසියානු සහ උප සහරානු අප්‍රිකාවයි.

එසේම දකුණු ආසියානු රැකියා නියුක්තිකයන්ගේ හරි අඩක් පමණ සහ උප සහරානු අප්‍රිකානු කලාපීය රැකියා නියුක්තිකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ දැඩි ලෙස හෝ සාමාන්‍ය ප්‍රමාණයෙන් රැකියා නියුක්ත දිළිඳුභාවයෙන් (working poverty) (ක්‍රය ශක්තිය අනුව) පෙළෙන අතර ඔවුන් දිනකට වැය කරන්නේ ඩොලර් 3.10 කට වඩා අඩු ප්‍රමාණයකි. 2016 දී දැඩි ලෙස හෝ සාමාන්‍ය ලෙස රැකියා නියුක්ත දිළිඳුභාවයෙන් පෙළෙන රැකියා නියුක්තිකයන්ගේ ප්‍රතිශතය සියයට 29.4ක් වූ අතර ජාත්‍යන්තර කමිකරු සංවිධානය අපේක්ෂා කරන්නේ එය 2017 දී සියයට 28.7 දක්වා අඩුවනු ඇති බවයි.

2.6 රාජ්‍ය මූල්‍ය තත්වය

යුරෝපීය ආර්ථිකය විසින් අඛණ්ඩව වසර පහක් මුළුල්ලේ ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාර්ගයෙන් ඉවත්ව 2016 දී රාජ්‍ය මූල්‍ය තත්වය ලිහිල් කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇති පරිදි මෙම රාජ්‍ය මූල්‍ය ලිහිල්කරණයට හේතුවූයේ අවිනිශ්චිත වාතාවරණයක් තුළ ආර්ථික වර්ධනයනංවාලීම, රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම සහ විශ්‍රාම වැටුප් සහ අවතැන් වූවන් වෙනුවෙන් කරනු ලබනවිශේෂ වියදම් වැනි සමාජ ආරක්ෂණ වියදම් ඉහළ නැංවීම වේ. මෙම වෙනස සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය හා එක්සත් ජනපදය වන අතර, කැනඩාව සහ ජර්මනිය විසින් ද ඒ සඳහා තරමක දායකත්වයක් දක්වන ලදී. මෙම පරිවර්තනය හේතුවෙන් මෙම ආර්ථිකයන් හි රාජ්‍ය ණය සංචිතය පෙරදී අපේක්ෂා කළ පරිදි පහළ බැසීමක් සිදු නොවන නමුත් මැදි කාලීන ස්ථාවර එහෙත් ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස සියයට 100 කට වඩා වැඩි අගයක පවතිනු ඇත.

මන්දගාමී ආර්ථික වර්ධන වේගය සහ අඩු පාරිභෝගික මිල ගණන් හේතුවෙන් නැගී එන වෙළෙඳපොළ සහ මැදි ආදායම්ලාභී ආර්ථිකයේ අඛණ්ඩව සිව්වෙනි වසරටත් තවදුරටත් ඉහළ ගිය රාජ්‍ය මූල්‍ය හිඟයන් වාර්තා කරන ලද අතර, චීනය, බ්‍රසීලය සහ ඛණිජ තෙල් අපනයනය කරන ආර්ථිකයන් මෙයට ප්‍රධාන වශයෙන් දායක විය. අඩු ආදායම් ලාභී ආර්ථිකයන්හි රාජ්‍ය මූල්‍ය හිඟය අඛණ්ඩව තෙවැනි වසරටත් ඉහළ ගිය අතර, මෙයට හේතු වූ කරුණු ඒ ඒ රටවල් වලට සුවිශේෂී වේ.

එක්සත් ජනපද රාජ්‍ය මූල්‍ය උත්තේජනයේ ප්‍රමාණය සහ අන්තර්ගතය අපැහැදිලි වීම, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය, ප්‍රංශයේ සහ ජර්මනියේ මැතිවරණ ප්‍රච්ඡේද, ප්‍රධාන නැගී එන වෙළෙඳපොළ සහ ආර්ථිකයන්හි දේශපාලන අස්ථාවරබව, මැදපෙරදිග සහ අප්‍රිකාවේ භූ- දේශපාලනික ගැටළු හේතුවෙන් 2017 දී

ගෝලීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන්හි ඉදිරි දක්ම අවිනිශ්චිතවේ. ඉහත අවිනිශ්චිතභාවයන්ට අමතරව, මන්දගාමී ආර්ථික වර්ධනය, දැඩි මූල්‍ය වෙළඳපොළ තත්වයන්, එක්සත් ඩොලරය අධිප්‍රමාණය වීම, පහළ ගිය බලශක්ති මිල ගණන් සහ අසම්භාව්‍ය බැඳීම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී බාධා ඇති කරනු ඇත.

2.6.1. අයවැය හිඟය

සංවර්ධිත ආර්ථිකයන් හි ප්‍රතිපත්ති වෙනස්වීම්, මධ්‍ය හා සංවර්ධිත ආර්ථිකයන් හි මන්දගාමී ආර්ථික කටයුතු සහ පහළ ගිය පාරිභෝගික භාණ්ඩ ආශ්‍රිත ආදායම් හේතුවෙන් පෙර වසරෙහි අයවැය හිඟය වූ ද.දේ.නි. යෙන් සියයට 3.6 ට වඩා ප්‍රතිශත අංක 0.3 කින් අඩුවී, 2016 අයවැය හිඟය ද.දේ.නි. යෙන් සියයට 3.3 ක් විය. සංවර්ධිත ආර්ථිකයන් හි අයවැය හිඟය ප්‍රතිශත අංක 0.3 කින් පුළුල් වී ද.දේ.නි. යෙන් සියයට 2.9 ක් විය. අන්තර් ජාතික මූල්‍ය අරමුදලට අනුව 2016 දී මෙම ආර්ථිකයන්හි රාජ්‍ය මූල්‍ය ඉහිල්වීම ද.දේ.නි. යෙන් සියයට 0.2 ක් විය. එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය සහ ස්පාඤ්ඤයේ ආර්ථික අවිනිශ්චිතභාවය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ඉහළ ගිය රාජ්‍ය ආයෝජන සහ ජර්මනියේ ඉහළ ගිය සමාජ ආරක්ෂණ වියදම් හමුවේ කෙටි කාලීනව ආර්ථික කටයුතු වල පුනරුදයක් මෙන්ම රුකියා අවස්ථා වර්ධනය සිදුවනු ඇතැයි අපේක්ෂිතය.

නැගී එන වෙළඳපොළ සහ මැදි ආදායම්ලාභී ආර්ථිකයන්හි අයවැය හිඟය දශක දෙකක් තුළ ඉහළම අගය වූ ද.දේ.නි. යෙන් සියයට 4.8 ක් ලෙස වාර්තා විය. මෙය 2015 හා සැසඳීමේදී ප්‍රතිශත අංක 0.4 කින් පුළුල් වීමත් වන අතර, චීනයේ රාජ්‍ය මූල්‍ය උත්තේජකය, සියළුම ආර්ථිකයන්හි මන්දගාමී ආර්ථික කටයුතු, පහළ ගිය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් සහ මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල භූ-දේශපාලනික ගැටළු මෙයට හේතු විය. ඉලක්කගත මට්ටම දක්වා ආර්ථික වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් චීන රජය මගින් ක්‍රියාත්මක කරන ලද බදු අඩු කිරීම හා යටිතල පහසුකම් වියදම් ඉහළ නැංවීම හේතුවෙන් චීනයේ අයවැය හිඟය පෙර වසරෙහි අගය වූ ද.දේ.නි. යෙන් සියයට 2.8 සිට සියයට 3.7 දක්වා පුළුල් විය. දේශපාලනික ගැටළු හා ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, බ්‍රසීලයේ අයවැය හිඟය ද.දේ.නි. යෙන් සියයට 10.3 සිට සියයට 9.0 දක්වා වර්ධනය වීමට පොලී වියදම් පහළ යාම හේතු විය. බණිජ තෙල් මිල ස්ථාවර වීම සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩ පිළිවෙල හේතුවෙන් බණිජ තෙල් නිෂ්පාදක ආර්ථිකයන් හි අයවැය හිඟය 2017 දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

අඩු පාරිභෝගික මිල ගණන් හේතුවෙන් ඒ ආශ්‍රිත ආදායම පහළ යාම, පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ඉල්ලුම අඩුවීම මෙන්ම අනෙකුත් රටවලට සුවිශේෂී කරුණු හේතුවෙන්

අඩු ආදායම් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අයවැය හිඟය පුළුල් විය. ඉහළ යන අයවැය හිඟය සහ විනිමය අධිප්‍රමාණය වීම හේතුවෙන් මෙම රටවල රාජ්‍ය ණය සංවිනයද ඉහළ ගියේය.

2.4 වගුව | සමස්ත අයවැය ශේෂය

| | ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස | | | |
|--|--------------------------|------|-----------|------|
| | තත්‍ය | | පුරෝකච්ඡා | |
| | 2015 | 2016 | 2017 | 2018 |
| මුළුතම | -3.3 | -3.6 | -3.4 | -3.1 |
| සංවර්ධිත ආර්ථිකයන් | -2.6 | -2.9 | -2.7 | -2.7 |
| එක්සත් ජනපදය | -3.5 | -4.4 | -4.0 | -4.5 |
| යුරෝ කලාපය | -2.1 | -1.7 | -1.5 | -1.2 |
| ජර්මනිය | 0.7 | 0.8 | 0.6 | 0.6 |
| ප්‍රංශය | -3.5 | -3.3 | -3.2 | -2.8 |
| ඉතාලිය | -2.7 | -2.4 | -2.4 | -1.4 |
| පාකිස්තානය | -4.9 | -4.0 | -4.0 | -2.5 |
| ජපානය | -3.5 | -4.2 | -4.0 | -3.3 |
| එක්සත් රාජධානිය | -4.4 | -3.1 | -2.8 | -2.1 |
| නැගී එන වෙළඳපොළ හා මධ්‍ය ආදායම් ආර්ථිකයන් | -4.4 | -4.8 | -4.4 | -3.9 |
| ආසියාව | -3.2 | -3.9 | -3.9 | -3.7 |
| චීනය | -2.8 | -3.7 | -3.7 | -3.4 |
| ඉන්දියාව | -7.1 | -6.6 | -6.4 | -6.3 |
| ඉන්දුනීසියාව | -2.5 | -2.5 | -2.4 | -2.5 |
| මැලේසියාව | -2.9 | -3.0 | -3.0 | -3.0 |
| වියම්නාමය | -6.2 | -6.6 | -5.7 | -5.7 |
| තායිලන්තය | 0.1 | 0.5 | -1.6 | -1.8 |
| යුරෝපය | -2.7 | -2.9 | -3.1 | -2.2 |
| රුසියාව | -3.4 | -3.7 | -2.6 | -1.9 |
| ලතින් ඇමරිකා | -7.2 | -6.4 | -6.5 | -5.6 |
| බ්‍රසීලය | -10.3 | -9.0 | -9.1 | -7.5 |
| මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව, සහ පාකිස්තානය | -8.4 | -9.5 | -5.2 | -3.9 |
| දකුණු අප්‍රිකාව | -3.6 | -3.5 | -3.5 | -3.4 |
| පහළ ආදායම් මට්ටමේ සංවර්ධනය වන රටවල් | -4.0 | -4.4 | -4.4 | -3.9 |
| බනිජ තෙල් නිපදවන රටවල් | -4.6 | -4.9 | -3.5 | -2.8 |
| ශ්‍රී ලංකාව | -7.6 | -5.4 | -4.6 | -4.3 |

මූලාශ්‍ර : "Fiscal Monitor", ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල් 2016 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව

නොයෙකුත් අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද 2017 සංවර්ධිත ආර්ථිකයන්හි සාමාන්‍ය අයවැය හිඟය ද.දේ.නි. යෙන් සියයට 2.7 ක් වනු ඇතැයි ද නැගී එන වෙළඳපොළ සහ මැදි ආදායම් ආර්ථික සහ අඩු ආදායම් ආර්ථිකයන්හි ක්‍රමයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම මත අයවැය හිඟය ද.දේ.නි. යෙන් සියයට 4.4 ක් වනු

ඇතැයි බලාපොරොත්තු වේ. සාමාන්‍ය ගෝලීය අයවැය හිඟය ද.දේ.නි. යෙන් සියයට 3.4 ක් වනු ඇත.

2.6.2. රාජ්‍ය ණය

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු සංවර්ධිත ආර්ථිකයන්හි මෙන්ම නැගී එන වෙළඳපොළ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික රාජ්‍ය ණය සංචිත ඉහළ ගියේය. එසේ වුවද මෙම ඉහළ යාම සඳහා බලපෑ දිගු කාලීන හේතුව පොළී අනුපාතික ඉහළ යාම වන අතර ඒ හේතුවෙන් විශේෂයෙන්ම සංවර්ධිත ආර්ථිකයන්හි රාජ්‍ය ණය සේවාකරණ ගාස්තු දරාගැනීමට හැකි මට්ටමකට පහළයාම මගින් තවදුරටත් ණයගැතිභාවය කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයින් පොළඹවන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකට අනුව මෙයට හේතුව අඩු පොළී අනුපාතික පමණක් නොව, පොළී අනුපාත සහ වර්ධන වේගය අතර වෙනසටත්, යම්කිසි ප්‍රාථමික අයවැය හිඟ අගයකදී එම වෙනස කුඩාවන විට ණය මට්ටම මන්දගාමීව වර්ධනය වීම හෝ වැඩි වේගයකින් අඩුවීම සිදුවන බවත්, මේ හේතුවෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යන් අනුගමනය කිරීමෙන් තොරව රාජ්‍ය ණය විරස්ථායී කිරීමට රාජ්‍යයන් හට හැකියාව ලැබේ.

2016 දී ගෝලීය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයකක් ලෙස සියයට 83.6 ක් වූයේ 2015 වාර්තා වූ සියයට 80.6 ට සාපේක්ෂව වේ. මේ සඳහා නැගී එන වෙළඳපොළ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ද.දේ.නි. යෙන් සියයට 44.5 සිට සියයට 47.4 දක්වා ප්‍රතිශත අංක 2.9 කින් ද, සංවර්ධිත ආර්ථිකයන්හි රාජ්‍ය ණය ද.දේ.නි. යෙන් සියයට 105.4 හි සිට සියයට 107.6 දක්වා ප්‍රතිශත අංක 2.5කින්ද, අඩු ආදායම් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ද.දේ.නි. යෙන් සියයට 36.1 සිට සියයට 40.4 දක්වා ප්‍රතිශත අංක 4.3කින් සැලකිය යුතු ලෙසින්ද දායක විය. 2015 වසරට සාපේක්ෂව ප්‍රතිශත අංක 1.2 ක වර්ධනයක් සහිතව 2016 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයටට 239.2 ණය ප්‍රමාණයන් වාර්තා කළ ජපානය ලොව අධිකතම ණයගැති රාජ්‍ය වේ.

2.5 වගුව | රජයේ දළ ණය

ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස

| | තහ්‍ය | | පුරෝකච්ඡා | |
|--|--------------|--------------|--------------|--------------|
| | 2015 | 2016 | 2017 | 2018 |
| ලෝකය | 80.6 | 83.6 | 83.1 | 82.8 |
| සංවර්ධිත රටවල් | 105.4 | 107.6 | 107.1 | 106.7 |
| එක්සත් ජනපදය | 105.6 | 107.4 | 108.3 | 108.9 |
| යුරෝ කලාපය | 92.6 | 91.3 | 90.1 | 88.6 |
| ජර්මනිය | 71.2 | 67.6 | 64.7 | 62.0 |
| ප්‍රංශය | 96.2 | 96.6 | 97.4 | 97.4 |
| ඉතාලිය | 132.0 | 132.6 | 132.8 | 131.6 |
| ස්පාඤ්ඤය | 99.8 | 99.3 | 98.5 | 97.9 |
| ශ්‍රීසිය | 179.4 | 181.3 | 180.7 | 181.5 |
| අයර්ලන්තය | 78.7 | 76.4 | 74.8 | 73.4 |
| ජපානය | 238.0 | 239.2 | 239.2 | 239.4 |
| එක්සත් රාජධානිය | 89.0 | 89.2 | 89.0 | 88.7 |
| කැනඩාව | 91.6 | 92.3 | 91.2 | 89.8 |
| හැඬි වන වෙළෙඳපොළ හා සංවර්ධිත වන ආර්ථිකයන් | 44.5 | 47.4 | 48.6 | 49.8 |
| ආසියාව | 45.8 | 48.5 | 50.5 | 52.2 |
| චීනය | 42.6 | 46.2 | 49.3 | 52.0 |
| ඉන්දියාව | 69.6 | 69.5 | 67.8 | 66.1 |
| යුරෝපය | 30.8 | 32.7 | 32.2 | 32.3 |
| රුසියාව | 15.9 | 17.0 | 17.1 | 17.3 |
| ලතින් ඇමරිකාව | 55.0 | 58.3 | 60.1 | 60.7 |
| මුසිලය | 72.5 | 78.3 | 81.2 | 82.7 |
| මෙක්සිකෝව | 53.7 | 58.1 | 57.2 | 56.8 |
| මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව | 33.8 | 38.9 | 36.3 | 36.3 |
| දකුණු අප්‍රිකාව | 49.8 | 50.5 | 52.4 | 54.0 |
| පහළ ආදායම් මට්ටමේ සංවර්ධනය වන රටවල් | 36.1 | 40.4 | 41.9 | 41.6 |
| ශ්‍රී ලංකාව | 77.6 | 79.3 | 77.5 | 75.1 |

මූලාශ්‍රය : "Fiscal Monitor", ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2017 අප්‍රේල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩපිළිවෙල ලිහිල් කිරීම හේතුවෙන් සංවර්ධිත ආර්ථිකයන්හි රාජ්‍ය ණය මැදිකාලීනව ඉහළ අගයන්හි ස්ථාවර වනු ඇත. එසේ වුවද එක්සත් ජනපදය විසින් පුද්ගලික සහ ව්‍යාපාර ආදායම් බදු කපා හැරීම, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙහි ප්‍රතිසංස්කරණ සහ ආරක්ෂක වියදම් ඉහළ දැමීම හේතුවෙන් මැදිකාලීනව රාජ්‍ය ණය ප්‍රතිශතය ඉහළ යනු ඇත. මන්දගාමී වර්ධනය, ඉහළ මූල්‍යන වියදම් සහ පහළ පාරිභෝගික මිල ගණන් නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වල රාජ්‍ය ණය ඉහළ යාමට හේතුවනු ඇත. ණය සංචිතයෙහි එක්සත් ජනපද ඩොලර් මගින් ලබාගත් ණය අධික ප්‍රමාණයෙන් ඇති නම්, එක්සත් ජනපද ඩොලරය අඛණ්ඩව අධිප්‍රමාණය වීමට සාපේක්ෂ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි

විනිමය අවප්‍රමාණය වීම හේතුවෙන් ණය සේවාකරණ වියදම් තවදුරටත් ඉහළ යනු ඇත.

පාරිභෝගික භාණ්ඩ අපනයනය කරන්නා වූ අඩු ආදායම් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි රාජ්‍ය ණය තත්වයේ සැලකිය යුතු වර්ධනයට හේතු වූයේ පහළ ගිය ධනිජතෙල් හා පාරිභෝගික භාණ්ඩ මිල ගණන් හේතුවෙන් ආනයනකරුවන් වෙතින් පවතින ඉල්ලුම පහළ යාම, ඒ හා සමගාමීව අයවැය හිඟය පුළුල් වීම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමයි. අනෙකුත් ආර්ථිකයන් කෙරෙහි ඔවුනොවුන්ට සුවිශේෂී වූ පහළ ගිය බදු ආදායම්, ඉහළ රාජ්‍ය ආයෝජන සහ වර්තන වියදම් මෙන්ම ඉහළ පොලී වියදම් වැනි හේතු දක්නට ලැබිණි.

2.7 ප්‍රාග්ධන ප්‍රවාහ සහ මූල්‍ය වෙළෙඳපොළ හැසිරීම

2016 දී නැඟිළි වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත ළඟාවූ ප්‍රාග්ධන ප්‍රවාහ යථා තත්වයට පත්විය. ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු මෙම ආර්ථික වෙත ගලාගිය ප්‍රාග්ධන ප්‍රවාහ ඉහළයාමට සංවර්ධිත ආර්ථිකයන්හි පවතින අඩු පොලී අනුපාතය හේතු විය. 2010 දී ශුද්ධ ප්‍රාග්ධන ප්‍රවාහ එ.ජ.ඩොලර් බිලියන 615 ක් ද වුවද, ගෝලීය වර්ධනය මන්දගාමී වීමත් සමඟ මෙම ප්‍රවාහයන්හි ද අඩුවීමක් දක්නට ලැබිණි. 2014 සිට නැඟිළි වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සිට සංවර්ධිත ආර්ථිකයන් වෙත ශුද්ධ ප්‍රවාහ ගලායාම ආරම්භ විය. එක්සත් ජාතීන් විසින් 2017 දී ප්‍රකාශයට පත්කරන ලද World Economic Situation prospects 2017 අනුව 2015 දී එබදු පිටතට ගලායෑම් එ.ජ.ඩොලර් බිලියන 543 ක්ද 2016 දී එ.ජ.ඩොලර් බිලියන 456 ක්ද විය. ඒ සමඟම, 2010 සිට සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ආයෝජන වර්ධනය මන්දගාමී විය. ලෝක බැංකුවට අනුව, 2010 දී සියයට 10 ක් වූ ආයෝජන වර්ධන වේගය 2015 දී සියයට 3.5 දක්වා අඩු වී ඇත. පාරිභෝගික භාණ්ඩ ආනයනය කරන්නාවූ නැඟිළි වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි පහලගිය ආයෝජන වර්ධනයට හේතු වූයේ මන්දගාමී සෘජු විදේශ ආයෝජන සහ සංවර්ධිත ආර්ථිකයන්හි දුර්වල ආර්ථික කටයුතු වේ. පාරිභෝගික භාණ්ඩ අපනයනය කරන්නා වූ ආර්ථිකයන්හි ආයෝජන වර්ධන වේගය කෙරෙහි ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ඇති වූ බාධා සහ ඉහළ යන රාජ්‍ය ණය සංචිත හේතුවෙන් අහිතකර බලපෑම් ඇතිවිය. මෙම සියළුම ආර්ථිකයන්හි ආයෝජන මන්දගාමීත්වය මගින් ගෝලීය දේශපාලන හා ආර්ථික අවිනිශ්චිතභාවයන් හේතුවෙන් ඇති වූ මූල්‍ය වෙළෙඳපොළ අස්ථිරභාවය පිළිඹිබු විය.

එක්සත් ජනපද ප්‍රතිපත්ති අනුපාතික ඉහළ දැමීම බලාපොරොත්තු වූ තරම් වේගවත් නොවීම සහ ජපානය සහ යුරෝපා සංගමය මගින් අනුගමනය කරන ලද ප්‍රමාණාත්මක ලිහිල්කරණය වැනි සාම්ප්‍රදායික නොවූ මුදල් ප්‍රතිපත්තිමය උපකරණ හේතුවෙන් 2016 දී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ සාපේක්ෂව ස්ථාවර විය. 2016 ජුනි මස එක්සත් ජනපදය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පවත්වන ලද ජනමත විචාරණය හේතුවෙන් ඇති වූ අහිතකර බලපෑම සංවර්ධිත ආර්ථිකයන්හි මහබැංකු මගින් අනුගමනය කරන ලද කාලෝචිත ක්‍රියාමාර්ග මගින් මගහරවා ගන්නා ලදී. එසේ වුවද, තියුණු විනිමය අවප්‍රමාණය වීම, ඉහළ උද්ධමන අස්ථිරභාවය සහ චිනයේ මූල්‍යමය අවිනිශ්චිතභාවය හේතුවෙන් නැඟිළි වන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත ආයෝජක අවධානය තවදුරටත් පහළගොස් ඇත. වසරෙහි අගභාගය වනවිට එ.ජ.ඩොලරය අධිප්‍රමාණය වීම සහ එ.ජ.බැඳුම්කර ඵලදා අනුපාතික ඉහළයාම හේතුවෙන් මෙම ආර්ථිකයන්හි මූල්‍ය වෙළෙඳපොළ තත්වයන් තවදුරටත් දැඩිවනු ඇත. මෙබදු දැඩි මූල්‍ය වෙළෙඳපොළ තත්වයන්ට සහ අහිතකර වෙළෙඳ ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවන තත්වයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග ශක්තිමත් මූල්‍යමය හෝ වෙළෙඳ සම්බන්ධතා පවතින්නා වූ ආර්ථිකයන් ලක්වීමේ අධික ප්‍රවණතාවයක් ඇත. එබැවින්, එබදු තත්වයන්ට මුහුණදීමට හැකිවන පරිදි නැඟිළි වන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් විසින් පරීක්ෂණ යන නියාමන කටයුතු ශක්තිමත් කිරීම වැනි සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

2.8. විනිමය අනුපාත


පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ස්ථාවර වීමත් සමඟ සංවර්ධිත සහ නැඟිළි වන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි පාරිභෝගික භාණ්ඩ අපනයනය කරන්නා වූ ආර්ථිකයන්හි විදේශ විනිමය ශක්තිමත් විය. එක්සත් ජනපද මැතිවරණයෙන් සහ ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නැංවීමෙන් පසු එ.ජ.ඩොලරය අධිප්‍රමාණය විය. යුරෝ හා සාපේක්ෂව එ.ජ.ඩොලරය සියයට 3 කින් අධිප්‍රමාණය විය. එසේ වුවද, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධව පැවති ජනමත විචාරණයෙන් අනතුරුව ස්ථර්ලින් පවුම වාර්තාගත ලෙස අවප්‍රමාණය වූ අතර, ඒ එ.ජ.ඩොලරයට සාපේක්ෂව සියයට 13 ක් සහ යුරෝ මුදලට සාපේක්ෂව සියයට 11 ක් වශයෙනි. එක්සත් ජනපදය සහ අනෙකුත් සංවර්ධිත ආර්ථිකයන් අතර පවතින පොලී අනුපාතික වෙනස හේතුවෙන් ද එ.ජ.ඩොලරය තවදුරටත් ශක්තිමත් වනු ඇත. නැඟිළි වන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සමස්ත ණය ප්‍රමාණයෙන් එ.ජ.ඩොලරයෙන් වූ ණය ප්‍රමාණය සැලකිය යුතු අගයක් වන්නේ නම්, එම ආර්ථිකයන්හි විදේශ විනිමය අවප්‍රමාණය

විම රාජ්‍ය ණය ගෙවීමේ හා ණය සංචිත ඉහළයාමේ ගැටළු කවදුරටත් උග්‍රවනු ඇත.

විනයෙන් ප්‍රාග්ධන ප්‍රවාහ ඉවතට ගලායාම රෙන්මින්බි මුදල් ඒකකය කෙරෙහි අහිතකර ලෙස බලපෑ අතර, 2016 දී එ.ජ.ඩොලරයට සාපේක්ෂව සියයට 7 කින් අවප්‍රමාණ විය. යකදඉක්කු ජපානේ ජපානේ ජපානේ ලෝක බැංකුව, 2017 ජනවාරි). 2016 ඔක්තෝම්බර් මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ඒකකය ගොඩනැගෙන්නාවූ මුදල් ඒකක වන එ.ජ. ඩොලරය, යුරෝ, ජපන් යෙන් සහ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුල අතරට රෙන්මින්බි ද එක්විය. ඉන්දියාවේ භාවිතයේ පවතින මුදල් නෝට්ටු වහාම ඉවත්කර ඒ වෙනුවට අළුත් නෝට්ටු හඳුන්වා දීමට තීරණය කිරීමත් සමඟ ඉන්දියානු රුපියල අවප්‍රමාණය විය. එ.ජ. පැතිවරණයෙන් පසු ලතින් ඇමරිකානු සහ කැරිබියානු ආර්ථිකයන්හිදී විනිමය අවප්‍රමාණය වීමක් දක්නට ලැබිණි.

අඩු ආදායම් රටවල විනිමය විචලනයන් වසර තුළ සාමාන්‍ය පරිදි සිදුවූ අතර, ඒවා එ.ජ. ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූවත්, 2015 ට සාපේක්ෂව අඩු ප්‍රමාණයකිනි. කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ෆ්‍රැන්ක් මුදල සහ මොසාම්බික් මෙටිකල් මුදල එ.ජ. ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය විය. 2016 මැද භාගයේදී එ.ජ. ඩොලරය සමඟ තිබූ සම්බන්ධතාවය නැවැත්වීම හේතුවෙන් එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 40 කින් අවප්‍රමාණය විය.

2.4 රූපසටහන | ඇ.ඩොලරයට එරෙහි විනිමය අනුපාතය 2004 - 2017 අප්‍රේල්



2.9. ලෝක වෙළඳාම

ගෝලීය මූල්‍ය අර්බුධයේ එනම් 2009 න් පසුව ලෝක වෙළඳාමෙහි වඩාත් මන්දගාමී වර්ෂය ලෙස 2016 වාර්තා විය. ලෝක වෙළඳ සංවිධානයට අනුව මෙයට හේතුවූයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අඩාල වීම, චීනය සහ බ්‍රසීලය වැනි ප්‍රධාන නැ.වෙ.ස.බ. පවතින ආර්ථිකයන්හි දුර්වල වෙළඳ කටයුතු සහ උතුරු ඇමෙරිකානු රටවල් ඇතුළු සංවර්ධිත ආර්ථිකයන් පැවති ආනයන ඉල්ලුම පහත වැටීමයි. සංවර්ධිත ආර්ථිකයන් අතරෙන් එක්සත් ජනපදය සහ ජපානයද නැ.වෙ. සං.වෙ. ආර්ථිකයන්ගෙන් චීනය ද, ගෝලීය නිෂ්පාදන ජාලයට සම්බන්ධවීමේදී දක්වන අඩු දායකත්වය හේතුවෙන් අඩු වෙළඳ ප්‍රත්‍යාස්ථාවයක් ඇති විය.

2017 සහ 2018 ලෝක වෙළඳාම ද දුර්වල ගෝලීය ආයෝජනය, එක්සත් ජනපද සහ යුරෝපීය වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ ඇති අවිනිශ්චිතභාවය, ගෝලීයකකරණයට ප්‍රතිවිරුද්ධ ලෙස හෝ ආරක්ෂාකාරී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය වන පරිදි ගත්තා වූ අභ්‍යන්තරාවර්ති ප්‍රතිපත්ති හේතුවෙන් යහපත් තත්වයන් නොපෙන්වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

2016 දී සංවර්ධිත ආර්ථිකයන් හි ආනයන සියයට 2.4 කින් ඉහළ ගිය අතර, එය පෙර වසරේ පෙන්වූ සියයට 4.4 ක වර්ධනයට සාපේක්ෂව බෙහෙවින් අඩු අගයකි. එසේම, සංවර්ධිත ආර්ථිකයන් හි අපනයනය වර්ධනය වූයේ සියයට 2.1 කින් වන අතර, 2015 දී එම වර්ධනය සියයට 3.7 කි. එසේ වුවද, නැ.වෙ. සං.වෙ. ආර්ථිකයෙහි ආනයන සියයට 1.9 කින් වර්ධනය වූ අතර, එය පෙර ආනයන සියයට 0.8 ක සංකෝචනය හා සැසඳීමේදී සැලකිය යුතු ජයග්‍රහණකවද, නැ.වෙ.සං.වෙ. ආර්ථිකයන්හි අපනයන, 2015 දී වාර්තා කළ සියයට 1.4 හා සැසඳීමේදී සියයට 2.5 කින් වර්ධනය විය.

වගුව 2.6 | ලෝක වෙළඳ ධාරිතාව

| | වාර්ෂික ප්‍රතිශතක වෙනස | | | | | | | | | | | |
|--|------------------------|-------|------|------|------|------|------|------|---------|------|------|--|
| | තත්‍ය | | | | | | | | පුරෝකචන | | | |
| | 1999-2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
| ලෝක වෙළඳ ධාරිතාව (භාණ්ඩ හා සේවා) | | | | | | | | | | | | |
| ධාරිතාව | 6.6 | -10.5 | 12.5 | 7.1 | 2.7 | 3.7 | 3.7 | 2.7 | 2.2 | 3.8 | 3.9 | |
| ආනයන | | | | | | | | | | | | |
| සංවර්ධිත ආර්ථිකයන් | 5.6 | -11.6 | 11.4 | 5.1 | 1.2 | 2.4 | 3.9 | 4.4 | 2.4 | 4.0 | 4.0 | |
| නැගි එන වෙළඳපොළ හා සංවර්ධනය වන ආර්ථිකයන් | 10.0 | -9.6 | 14.5 | 11.5 | 5.2 | 5.3 | 4.0 | -0.8 | 1.9 | 4.5 | 4.3 | |
| අපනයන | | | | | | | | | | | | |
| සංවර්ධිත ආර්ථිකයන් | 5.6 | -11.1 | 12.0 | 6.0 | 2.3 | 3.2 | 3.9 | 3.7 | 2.1 | 3.5 | 3.2 | |
| නැගි එන වෙළඳපොළ හා සංවර්ධනය වන ආර්ථිකයන් | 8.8 | -7.9 | 13.7 | 8.5 | 3.5 | 4.9 | 2.8 | 1.4 | 2.5 | 3.6 | 4.3 | |

මූලාශ්‍රය : Commodity Market Outlook, 2017 අප්‍රේල්, ලෝක බැංකුව

එක්සත් ජනපදයද ඇතුළුව ඇතැම් සංවර්ධිත ආර්ථික විසින් අනුගමනය කිරීමට ඉඩ තිබෙන ආරක්ෂාකාරී වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් එම රටවල ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය කෙරෙහි පමණක් නොව, ඔවුන්ගේ වෙළඳ කොටස් කරුවන්ගේ නිෂ්පාදිතය සහ සංවර්ධනය කෙරෙහිද අහිතකර බලපෑම් ඇති විය හැකිය. ලෝක වෙළඳ සංවිධාන මගින් 2016 ජූනි ප්‍රකාශයට පත් කරන ලද G20 Trade Measures හි දක්වා ඇති පරිදි, 2015 ඔක්තෝබර් මැද භාගයේ සිට G20 ආර්ථිකයන් විසින් වෙළඳාමට බාධක ප්‍රතිපත්තින් 145 ක් අළුතින් ක්‍රියාත්මක කර ඇති අතර, වෙළඳාමට පහසුකම් සලසන්නා වූ නව ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කර ඇත්තේ 100 ක් පමණි. 2016 නොවැම්බර් මාසයේදී ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) මගින් පළකරන ලද The Economic Outlook No.100 හි දක්වා ඇති පරිදි, ආරක්ෂණවාදය සහ වළක්වාගත නොහැකි වෙළඳ ප්‍රතිහිංසාව හේතුවෙන් දේශීය සහ ගෝලීය සංවර්ධනය උදෙසා ගන්නා වූ රාජ්‍ය මූල්‍ය මුල් පිරිමි අසාර්ථක වනු ඇති අතර, මිල ගණන් ඉහළයාම, ජීවන තත්වයන් පහත වැටීම මෙන්ම රටවල් අහිතකර රාජ්‍ය මූල්‍ය තත්වයන්ට පත්වීම වැනි අහිතකර ප්‍රතිඵල උදාවනු ඇත. හේතුවෙන් වෙළඳ ආරක්ෂණවාදය මගින් තරමක රැකියා ප්‍රමාණයක් ජනිත කළ හැකි වුවත්, බොහෝ දෙනෙකුගේ සුභසාධනය සහ අපේක්ෂාවන් වඩා අහසපත් කරනු ඇත. බොහෝ OECD රටවල් වල සියයට 25 කට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් විදේශ ඉල්ලුම මත රැඳී පවතී.

2.10. පාරිභෝගික භාණ්ඩ මිල

2016 දී පාරිභෝගික භාණ්ඩ මිලගණන් ශක්තිමත් විය. පළමු කාර්තුව තුළදී බලශක්ති මිල ගණන් පහත වැටුනද, පසුව පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයනය කරන්නාවූ රටවල සංවිධානය (OPEC) සහ අනෙකුත් නිෂ්පාදකයින් විසින් 2008 සිට ප්‍රථම වරට බණිජ තෙල් සැපයුම සීමාකිරීමට එකඟතාවයකට එළඹීමත් සමඟ ඉහළ ගියේය.

ගෝලීය වර්ධනය පිළිබඳව ඇති යහපත් බලාපොරොත්තු සහ ආර්ථික කටයුතු වල සාධනීයබව හේතුවෙන් බණිජ තෙල් මිල ගණන් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂිතය. සැපයුම ප්‍රමාණවත්වීම හේතුවෙන් කෘෂිකාර්මික භාණ්ඩ මිල ගණන් වසර මුළුල්ලේ ස්ථාවරව පැවතීමේ දක්ෂිණ අර්ධගෝලයේ බල පවත්වන බිහසක් : සමක පැසිෆික් කලාපයෙහි පවතින අසාමාන්‍ය ලෙස ශීතල සමුද්‍ර උෂ්ණත්වය, මෙය එම කලාපයේම පවතින අසාමාන්‍ය ලෙස උණුසුම් සමුද්‍ර උෂ්ණත්වය තත්වයන් එනම් ඊක හසබද වලට පසුව ඇතිවේ.) තත්වය හේතුවෙන් සැපයුම අඩාල වන බවට පුරෝකචනය කර තිබුනද, පසුව මෙම තත්වය සමනය විය.

නිශ්චල දේපළ ආයෝජනය ඉහළ යාම හේතුවෙන් ලෝහ මිලගණන් ශක්තිමත් වූ අතර එක්සත් ජනපද රාජ්‍ය මූල්‍ය උත්ප්‍රේරකය පිළිබඳ ඇති පුරෝකචන සහ වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදනය චීනය මගින් අඩුකිරීමද මෙයට හේතු විය. වසර තුළදී රතුත් සාමාන්‍ය මිල ඉහළ ගියේය.

2.7 වගුව | මිල සූචිය (2010=100)

| | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 |
|-----------------|------|------|------|------|------|------|
| බලශක්ති | 128 | 127 | 118 | 65 | 52 | 63 |
| බලශක්ති නොවන | 110 | 102 | 97 | 82 | 78 | 80 |
| කෘෂිකාර්මික | 114 | 106 | 103 | 89 | 86 | 88 |
| පාන වර්ග | 93 | 83 | 102 | 94 | 89 | 89 |
| ආහාර | 124 | 116 | 107 | 91 | 88 | 90 |
| තෙල් සහ තෙයිලෝද | 126 | 116 | 109 | 85 | 82 | 85 |
| ධාන්‍ය | 141 | 128 | 104 | 89 | 84 | 86 |
| අනෙකුත් ආහාර | 107 | 104 | 108 | 100 | 98 | 99 |
| අමුද්‍රව්‍ය | 101 | 95 | 92 | 83 | 81 | 83 |
| පොහොර | 138 | 114 | 100 | 95 | 83 | 84 |
| ලෝහ සහ බනිජ | 96 | 91 | 85 | 67 | 61 | 64 |
| වටිනා ලෝහ | 138 | 115 | 101 | 91 | 89 | 88 |

මූලාශ්‍රය : "Commodity Market Outlook", 2017 අප්‍රේල්, ලෝක බැංකුව

2.10.1. බලශක්ති මිල ගණන්


බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල පෙරාවෙසරේ වාර්තා කරන ලද එ.ජ. ඩොලර් 51 සිට 2016 දී එ.ජ. ඩොලර් 43 දක්වා අඩුවිය. මෙය 2015 දී වාර්තා වූ ඉතිහාසගත සියයට 47 මිල පහත වැටීම (එ.ජ. ඩොලර් 96 සිට 51 දක්වා) සාපේක්ෂව අඩුය. 2016 ජනවාරි මාසයේදී තෙල් බැරලයක මිල එ.ජ.ඩොලර් 29.78 දක්වා අඩු වුවද, අවුරුද්දේ පසු භාගයේදී යථා තත්වයට පත්වූයේ OPEC නොවන නිෂ්පාදනය අඩුවීමත් ඉල්ලුම ඉහළ යාමත් හේතුවෙනි. සැප්තැම්බර් මාසයේ අගභාගය තුළ OPEC සංවිධානය තීරණය කරනු ලැබූයේ, 2017 මුල් භය මාසය තුළ තෙල් නිෂ්පාදනය දිනකට තෙල් නිෂ්පාදනය දිනකට තෙල් බැරල් මිලියන 32.5 කට සීමා කිරීමටයි. 2008 න් පසු තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා වූ පළමු එකඟතාවය මෙය වේ. මෙම තීරණයෙන් අනතුරුව ධජ්‍ය නොවන නිෂ්පාදකයින් විසින් ද නිෂ්පාදනය දිනකට තෙල් බැරල් මිලියන 0.6 ක් කපා හැරීමට ඔක්තෝබර් මාසයේ දී තීරණය කරන ලදී. මේ අනුව සම්පූර්ණ අඩු කිරීම දිනකට තෙල් බැරල් මිලියන 1.8 ක් වේ.

මෙම නිෂ්පාදන කපා හැරීම 2017 දෙවන අර්ධයේ දීත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් වසර තුළ වෙළඳපොළ තත්වය ශක්තිමත් වනු ඇත. 2017 සහ 2018 සඳහා පුරෝකථනය කර ඇති මිල බැරලයකට පිළිවෙළින් එ.ජ.ඩොලර් 50 සහ 60 වන අතර, ස්ථාවර සහ පුළුල් ඉල්ලුම සහ ධජ්‍ය නොවන නිෂ්පාදකයින්ගේ අඩු නිෂ්පාදනය ආයෝජන හේතුවෙන් වෙළඳපොළ සමතුලිත වනු ඇත. එසේ වුවද, එක්සත් ජනපද ශේල් නිෂ්පාදනය වැඩිවීම හෝ එක්සත් ජනපදයේ පාරසරික රෙගුලාසි ලිහිල් වීමත් සිදුවුවහොත් මෙම පුරෝකථන සාර්ථක නොවනු ඇත. එක්සත් ජනපදය බනිජතෙල් සංචිත වාර්තාගත ලෙස ලෙස ඉහළයාම නිසා ශේල් නිෂ්පාදනය අඩු වී ඇතත්, කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට මෙන්ම කළමනාකාරිත්වයේ සාධනීය තත්වයන් හේතුවෙන් ශේල් කැනීමේ වියදම පහළ වැටී ඇත. ඒ සමඟම ඉරානය, ලිබියාව, නයිජීරියාව සහ වෙනිසියුලාව වැනි රටවල හු දේශපාලනික තත්වයන් හි උත්තත වී ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් මිල ඉහළ යාමටද හේතු සාධක පැන නැගිය හැක.

චීන ආණ්ඩුව මඟින් නිෂ්පාදනය සීමාකිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය සහ නැව්ගත කිරීම සම්බන්ධයෙන් වූ බාධාවන් නිසා 2016 දී ගල්අඟුරු මිල ඉහළ ගියේය. ඕස්ට්‍රේලියානු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1 කට මිල එ.ජ.ඩොලර් 57.5 සිට එ.ජ.ඩොලර් 65.9 දක්වා ඉහළ ගියේය. කොලොම්බියානු සහ දකුණු අප්‍රිකානු ගල් අඟුරු මිල පිළිවෙළින් සියයට 10 සහ සියයට 12 ඉහළයාම සමඟින් එ.ජ.ඩොලර් 57.6 සහ එ.ජ.ඩොලර්

64.1 ලෙස වාර්තා විය. බලශක්ති/උෂ්ණත්වය ලබාගැනීම, ශීත කාලය තුළ සැපයුම් කිරීමේ දී පැනනැගිය හැකි ගබඩා පහසුකම් පිළිබඳ ගැටළු, ඉහළ ගල් අඟුරු මිල සහ ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාර නිෂ්පාදනයට සිදුවූ බාධා හේතුවෙන් ස්වාභාවික වායු මිල ද ඉහළ ගියේය.

2.5 රූපසටහන | බොර තෙල් මිල 2010 - 2017 අප්‍රේල්



2.10.2 කෘෂිකාර්මික භාණ්ඩ මිල ගණන්

සැපයුම යථාවත් වීම හේතුවෙන් 2016 දී කෘෂිකාර්මික වෙළඳ භාණ්ඩ මිල ස්ථාවර විය. La Nina බලපෑමද අවම විය. පාන වර්ග මිල අඩු වූ අතර, ආහාර මිල ඉහළ ගියේය. අධි සැපයුම හේතුවෙන් කොකෝවා මිල සියයට 7.8 කින් පහත වැටීම පාන වර්ග මිල අඩුවීමට හේතු විය. කොළඹ තේ වෙන්දේසියේ මිල ගණන් සියයට 9.5 කින් ඉහළ ගියද තේ සාමාන්‍ය මිල සියයට 2.5 කින් පහළ ගියේ කල්කටා සහ මොම්බාසා තේ වෙන්දේසි මිල සාමාන්‍ය පිළිවෙළින් සියයට 1.5 කින් සහ සියයට 16.2 කින් පහත වැටීම හේතුවෙනි. බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි සහල් නිෂ්පාදනය සහ තිරිඟු සහ ඉරිඟු නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් ධාන්‍ය මිල ගණන් අඩුවිය. සහල් මෙට්‍රික් ටොන් 1ක මිල (තායිලන්ත, 5%) 2015 දී වාර්තා කළ එ.ජ.ඩොලර් 386 සිට එ.ජ.ඩොලර් 396 දක්වා සියයට 2.6 කින් වර්ධනය වූ අතර තිරිඟු සාමාන්‍ය මිල (US HRW) පෙර වසරේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 1 කට එ.ජ.ඩොලර් 204 සිට එ.ජ.ඩොලර් 167 දක්වා සියයට 18.6 කින් අඩු විය. නිෂ්පාදන - ඉල්ලුම් පරතරය ඉහළ යාම හේතුවෙන් සංචිත ක්ෂය වීම, මෙන්ම බ්‍රසීලය, ඉන්දියාව සහ තායිලන්තයේ නිෂ්පාදනය පහළ යනු ඇති බවට ඇති පුරෝකථන හේතුවෙන් සීනි කිලෝග්‍රෑම් 1ක මිල එ.ජ.ඩොලර් 0.30 සිට එ.ජ.ඩොලර් 0.40 දක්වා සියයට 34 කින් ඉහළ ගියේය. වසර තුළ දී පාම් තෙල්, සෝයා බෝංචි තෙල් සහ රටකපු තෙල් මිලද ඉහළ ගියේය.

2017 සඳහා කෘෂිකාර්මික මිල තරමක් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ලෝක බැංකුවට අනුව, ධාන්‍ය මිල සියයට 3 කින් පහළ යන විට, පාන වර්ග මිල


සුළු වශයෙන් අඩුවනු ඇත. ඉන්දුසිතියාව සහ මැලේසියාව වෙතින් පාම් තෙල් සැපයුම ද, ආප්තටිතාව සහ බ්‍රසීලය වෙතින් සෝයා බෝංචි තෙල් සැපයුම ද, සීමා වනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් තෙල් සහ තෙලෝද මිල ගණන් සියයට 3 කින් ඉහළ යනු ඇත. අමු ද්‍රව්‍ය මිල සියයට 2 කින් ඉහළ යනු ඇති බාල අපේක්ෂිතය කෝටි ඩි වා (ඤජෑ ාල බඩදසජෑ* ඝානා සහ නයිජීරියාව වැනි බටහිර අප්‍රිකානු අතිරික්ත නිෂ්පාදනය හේතුවෙන් පානවර්ග මිල තවදුරටත් සියයට 6 කින් පහත වැටෙනු ඇත. කෘෂිකාර්මික මිල ගණන් ඉහළ යාම පිණිස පොහොර සහ බලශක්ති මිල ගනන් මෙන්ම බී භසබ් බලපෑමද හේතුවනු ඇත. මිල අඩුවීම පිණිස නිෂ්පාදන රටවල්වල කෘෂි අංශයට සහාය දක්වන රාජ්‍ය ප්‍රතිපත්ති ඉවහල් වනු ඇත.

2.10.3. ලෝහ මිල ගණන්


ප්‍රධාන වශයෙන් චීන ඉල්ලුම අඩුවීම හේතුවෙන් 2016 දී ලෝහ මිල ගණන් සියයට 6 කින් අඩු විය. යකඩ ලෝපස් මෙට්‍රික් ටොන් 1 ක මිල එ.ජ.ඩොලර් 58.4 දක්වා සියයට 4.6 කින් ඉහළ ගියේය. ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 1ක මිල එ.ජ.ඩොලර් 1,604 දක්වා සියයට 3.6 කින් ද තව මෙට්‍රික් ටොන් 1 ක මිල එ.ජ.ඩොලර් 4,868

දක්වා සියයට 11.7 කින් ද අඩු විය. ඊයම්, ටින් සහ තුන්තනාගම් මිල පිළිවෙළින් සියයට 4.4, 11.6 සහ 8.2 කින් ඉහළ නැංවිණි. ගෝලීය ලෝහ නිෂ්පාදනයෙන් හරි අඩකට දායක වන චීනයේ ඉල්ලුම ඉහළ යාම මෙන්ම ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ අයර්ලන්තයේ ඊයම් සහ තුන්තනාගම් පතල් වසා දැමීම හේතුවෙන් සැපයුම පහත වැටීම මුල්කරගෙන 2017 දී මිල ගණන් සියයට 17 කින් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම කෙරෙහි සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා අධික පාරිභෝගයක් ඇතිවීම හේතුවෙන් ද ලෝහ මිල ගණන් ඉහළ යාම කෙරෙහි පීඩනයක් ඇති වීමට පිලිවන. 2015 හා සැසඳීමේ දී පිළිවෙළින් සියයට 8 සහ 9 වශයෙන් රත්‍රන් සහ රිදී අවුන්සයක මිල ඉහළ ගියේය. 2015 දී රත්‍රන් අවුන්සයක මිල එ.ජ.ඩොලර් 1,161 වූ අතර එය 2016 දී එක්සත් ජනපද ඩොලර් 1,249ක් විය. එසේ වුවද, ලොව ප්‍රධානතම රත්‍රන් පාරිභෝගකයන් වූ ඉන්දියාව සහ චීනය වෙතින් රත්‍රන් සඳහා පැවති ඉල්ලුම වර්ෂයේ අවසාන භාගයේදී සැලකිය යුතු ලෙස පහත වැටිණි. ඉන්දියානු රජය මගින් සිය ජනතාවගේ ආයෝජන රත්‍රන් සහ දේපළ ඉඩකඩම් වැනි භෞතික සම්පත්වල සිට මූල්‍යමය නිෂ්පාදන කෙරෙහි නැඹුරු කිරීම සඳහා රුපියල් නෝට්ටු සංසරණයෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණයද මෙයට හේතු විය.

2.6 රූපසටහන | රත්‍රණ මිල හැසිරීම : 1960 - 2017



රත්‍රණ මිල හැසිරීම : ජනවාරි 2012 - අප්‍රේල් 2017



2.11 සාරාංශය

ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික පිහිටීම යුරෝපය, ඇත පෙරදිග, මැදපෙරදිග සහ අප්‍රිකාව වැනි ප්‍රාදේශීය ගමනාන්ත දක්වා ළඟාවීම පහසුකරන බැවින්, වෙනස්වන ගෝලීය වෙළඳපොළ තත්වයන් විසින් ආර්ථික සබඳතා ඔස්සේ ප්‍රතිලාභ මෙන්ම අභියෝගද ආර්ථිකය කෙරෙහි ඇති කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට

පත්වීමට අපේක්ෂා කරන බැවින් එලදායී විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම මෙන්ම රඳවා ගැනීම, වෙළඳාම සම්බන්ධයෙන් ඇති අනවශ්‍ය නියාමන සහ පරිපාලන බාධක ඉවත්කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඉහළ මැදි ආදායමක් සහිත අපනයන මූලික ආර්ථිකයක් සඳහා උචිත වන්නා වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය මූල්‍ය තත්වය සහ විරස්ථිතභාවය ශක්තිමත් කිරීම රටෙහි වර්ධනය සඳහා මූලික වන්නා වූ සාධක ලෙස රජය

විසින් හඳුනාගෙන ඇත. එබැවින් බාහිර බලපෑම් අවම කර ගැනීමට හැකි සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා ඉවහල් වන්නා වූ මනා ප්‍රතිපත්ති සම්පාදනයක් අවශ්‍ය වේ.

එක්සත් ජනපද අධිකාරීන් විසින් වෙළඳ සම්බාධක සහ වෙළඳ තීරුබඳු ඉහළ නැංවීම වැනි ආරක්ෂණකාරී ප්‍රතිපත්ති අනුගමනය කළහොත් එමගින් එක්සත් ජනපද ආර්ථිකය මෙන්ම ඒ සමඟ වෙළඳ සම්බන්ධතා පවත්වන්නා වූ රටවල ආර්ථිකයන් කෙරෙහිද අහිතකර ලෙස බලපානු ඇත. එබඳු ප්‍රතිපත්තීන් විසින් ගෝලීය වර්ධනය සහ වෙළඳාමට බාධා පමුණුවනු ඇති අතර, ප්‍රාග්ධන ප්‍රවාහ අඩු කිරීමටද, වෙළඳපොළ කටයුතුවලට බාධා ඇති කිරීමටද, මෙම වසර යුරෝපයේ ප්‍රධාන ආර්ථිකයන්හි මැතිවරණ වර්ෂයක් බැවින් එම රටවල ප්‍රතිපත්තීන්හි වෙනස්කම් ඇති කිරීමටද හේතු වනු ඇත. ශ්‍රී ලංකාව වෙත ශීඝ්‍ර ජනපද වෙළඳ පහසුකම් යුරෝපා සංගමය මගින් අනුමත කර ඇති අවස්ථා, එබඳු අභ්‍යන්තරවර්ධන ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකා අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් සංවිත බැංකුව මගින් පසුගිය දෙසැම්බරයේදී සහ 2017 මාර්තු මස දී පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් නැගී එන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මූල්‍ය වෙළඳපොළ වෙතින් ප්‍රාග්ධන ඉවත ගලායාම් ඇති වූ ඇතර, තම පොළී අනුපාතික ඉහළ නැංවීම මගින් ආයෝජක ආකර්ශණය රඳවා ගැනීමට එම ආර්ථිකයන්ට සිදුවිය. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන පරිදි රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් ශුද්ධ ප්‍රාග්ධන ඉවතට ගලායාම් 2016දී එක්සත් ජනපද ඩොලර් මිලියන 324.3ක් විය. මෙය 2015දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.4ක ප්‍රාග්ධන ගලායාම් හා සසඳන විට අඩු අගයක් වුවද, ණය සේවාකරණ වියදම තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතය ඉහළ නැංවීම කෙරෙහි පීඩනයක් ඇති විය. 2016 දී දස අවුරුදු සහ පස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කරයන්හි බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය පිළිවෙලින් පදනම් අංක 117 කින් සහ 9 ඉහළ යාම මෙයට නිදසුන් වේ.

එක්සත් ජනපද මැතිවරණයෙන් සහ ෆෙඩරල් සංවිත බැංකුවේ තීරණයෙන් පසුව, තවදුරටත් ෆෙඩරල් පොළී අනුපාතක ඉහළ යනු ඇති බවට සහ එක්සත් ජනපද ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරමින් එක්සත් ජනපද ඩොලරය අධිප්‍රමාණය විය. මෙයට සමගාමීව බොහෝ නැගීඑන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි විනිමය බෙහෙවින් අවප්‍රමාණය විය. මෑත අතීතයේදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මඟින් මෙය පැහැදිලි වේ. මෙලෙස දිගින් දිගටම එක්සත් ජනපද ඩොලරය අධි ප්‍රමාණය වුවහොත් ණය සේවාකරණ වියදමෙහි දේශීය රුපියල් අගය තවදුරටත් ඉහළ යනු ඇත.

2015 සිට ජාත්‍යන්තර වෙළඳපොලෙහි බලපවත්වනු ලබන අඩු පාරිභෝගික මිල ගණන් 2016 දී කෘෂි හා අනෙකුත් අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපෑ අතර අපනයන ආදායම සහ දේශීය නිෂ්පාදනයද ඒ සමඟ අඩු විය. ඵලදායීතාවය, අපනයන කෘෂිකර්මාන්තය ආශ්‍රිත තරඟකාරීත්වය සහ අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත්වන විට සහනදායී මූල්‍යයන පහසුකම් ඉදිරිකාලය තුළ අඩුවනු ඇත. වෙළඳපොළ අනුපාත යටතේ ණය ගැනීම් හේතුවෙන් ණය සේවාකරණය ඉහළ යන බැවින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය මෙන්ම විකල්ප මූල්‍යයන ක්‍රම හඳුන්වාදීම මගින් රාජ්‍ය මූල්‍ය තත්වය ක්‍රමවත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව විරස්ථායී ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම, මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජන පළු කිරීම සහ විදේශ සෘජු ආයෝජන උපරිම කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අවධානය යොමු කළ යුතුවේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය අතර සුදුසු තුල්‍යතාව පවත්වා ගැනීම තරයේ නිර්දේශ කරනු ලැබේ.

සාරව ආර්ථික උපනතින්

03

3.1 සමාලෝචනය

දේශීය මෙන්ම විදේශීය වශයෙන් වූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද, ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ පැවති සියයට 4.8 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.4 කින් වර්ධනය විය. ඉදිකිරීම් කටයුතුවල වූ ප්‍රසාරණාත්මක බලපෑම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. දේශීය වශයෙන් ගත් කළ, 2016 වසරේ පළමු භාගය තුළ පැවති දිගුකාලීන නියං තත්ත්වයන් සමඟින් වසරේ දෙවන භාගය තුළ පැවති ගං වතුර සහිත කාලගුණික තත්ත්වය, කෘෂිකාර්මික අංශයට අහිතකර බලපෑමක් එල්ල කළ නමුත් කර්මාන්ත හා සේවා අංශයන්වල වර්ධනයක් 2016 වසරේ දී පෙන්නුම් කරන ලදී. රජය හා මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකයේ පරිභෝජන මට්ටම කෙරෙහි බලපෑම් කරන ලදී. විදේශීය වශයෙන් ගත් කළ, ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන්වල අස්ථාවරත්වය හේතුවෙන් මිලෙහි ඇති වූ මන්දගාමී ක්‍රියාකාරීත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ විචලනයන් මෙම ආර්ථික වර්ධනය සඳහා හේතු විය. මෙම විදේශීය අංශයෙන් පැන නැගුණු අවදානම් හමුවේ වුවද, පසුගිය වසර දෙක තුළ අඛණ්ඩව සිදුකරනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යමින් පවතී. 2015 වසරේ සියයට 4.7 ක් ව පැවති සේවා වියුක්ති අනුපාතය 2016 වසරේ දී සියයට 4.4 දක්වා අඩුවිය. මේ අතර උද්ධමනය මධ්‍යස්ථ මට්ටමක පැවතීම ආර්ථික වර්ධනයට උපකාරී විය.

ඉල්ලුම් අංශය ගත්කළ, රජයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සහ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සඳහා වූ ආයෝජන හේතුවෙන් ඇති වූ ඉල්ලුමේ ඉහළ යෑම මෙම ආර්ථික වර්ධනය සඳහා පිටිවහලක් විය. කෙසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද දඩ් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ පාරිභෝජනය මන්දගාමී වූ අතර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට අදාළව ගන්නා ලද පියවරයන් හේතුවෙන් රාජ්‍ය අංශයේ පරිභෝජනය අඩු කිරීමට ද හේතු විය. මේ අතර, අපනයන වලට සාපේක්ෂව ආනයන වියදම් ඉහළයාම රටෙහි ශුද්ධ විදේශීය ඉල්ලුම මන්දගාමී වීමට හේතු විය.

සැපයුම් අංශය ගත් කළ, සේවා සහ කර්මාන්ත අංශයන්ගේ සැලකිය යුතු වර්ධනය 2016 වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක දායකත්වයක් ලබාදෙන ලදී. සේවා අංශයේ වර්ධනය සඳහා තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන කටයුතු, මූල්‍ය සේවාවන්, නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවා සහ දේපළ වෙළඳාම් යනාදී උප අංශවල ක්‍රියාකාරීත්වය මූලික වී ඇත. රසායනික ද්‍රව්‍ය, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන යනාදියෙන් සමන්විත

නිෂ්පාදන කර්මාන්ත උප අංශය කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන ලදී. හෝටල් සහ නිවාස ඉදිකිරීම් කටයුතු ඉහළ යාම සහ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති හේතුකොට ගෙන ඉදිකිරීම් අංශයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගන්නා ලදී. එමෙන්ම පතල් හා කැණීම් අංශයේ වර්ධනය සඳහා මැණික් සහ අනෙකුත් ඛනිජමය ද්‍රව්‍යවල නිෂ්පාදනය ඉහළ යාම උපකාරී වී ඇත. කෙසේ වුවද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන කෘෂිකාර්මික අංශය පහත වැටුණි. මේ අතර, 2016 වසරේ දී නාමික මිල අනුව ඒක පුද්ගල ද. දේ. නි. සියයට 6.9 කින් එනම් රු. 558,363 ක් දක්වා වර්ධනය විය. කෙසේ වුවද, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒක පුද්ගල ආදායම 2015 වසරේ දී වාර්තා වූ ඇ. ඩො. 3,843 සිට 2016 වසරේ දී ඇ. ඩො. 3,835 ක් දක්වා මධ්‍යස්ථව අඩුවිය.

2016 වසරේ දී ගෝලීය ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන්ගේ අවිනිශ්චිතතාවයන් හේතුකොට ගෙන විදේශීය අංශය මධ්‍යස්ථ කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. අපනයන අංශයේ මන්දගාමී කාර්යසාධනය, පොළී අනුපාතය ඉහළයාම සමග සෘජු විදේශීය ආයෝජන ගලාපීම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ සමස්ත ගෙවුම් ශේෂය ඇ. ඩො. මිලියන 500 ක හිඟයක් වාර්තා කරන ලදී. සංචාරක අංශයේ ඉපැයීම් හා සේවා නියුක්තියෙන් ලද ප්‍රේෂණවල ඇති වූ ඉහළයාම ගෙවුම් ශේෂ පීඩනය යම් මට්ටමකට සමනය කිරීමට සමත් විය. කෙසේ වුවද, මන්දගාමී ආයෝජන ගලාපීම් මධ්‍යයේ, ජංගම ගිණුමේ හිඟය ඇ. ඩො. මිලියන 1,942 ක් දක්වා පුළුල් වීම සමඟින් මූල්‍ය ගිණුමේ මධ්‍යස්ථ කාර්යසාධනය ගෙවුම්ශේෂ හිඟයෙන් පිළිඹිබු වේ. තවද, 2015 වසර අවසන් දී ඇ. ඩො. බිලියන 7.3 ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසරේ දෙසැම්බර් අග වන විට ඇ. ඩො. බිලියන 6.0 ක් දක්වා අඩු විය. විදේශීය ව්‍යවහාර මුදල් ණය සේවාකරණ ගෙවීම් ඉහළ යෑමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් සමීපස්ථ ණය පහසුකමෙහි ආපසු ගෙවීම් සහ විදේශ විනිමය හුවමාරු ගිවිසුම පියවීම යනාදිය නිල සංචිත ප්‍රමාණය අඩුවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවිය හැක. 2016 වර්ෂයේදී ඇ.ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.8 කින් අවප්‍රමාණය විය.

2016 වසරේ දී උද්ධමනය තනි මැද අගයක පවත්වා ගැනීමට සමත්ව ඇත. කෙසේ වුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො. පා. මි. ද. 2013 = 100) මගින් ගණනය කරන ලද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 වසරේ පැවති සියයට 2.2 ට සාපේක්ෂව 2016 වසරේ අග වන විට සියයට 4.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා ඉහළ ගියද, එය නැවත සියයට 4.5 ක් කරා ළඟා විය. අහිතකර කාලගුණික තත්ත්වයන්, ජාත්‍යන්තර වෙළෙඳපොළ භාණ්ඩවල

මිල ගණන් ඉහළ යාම සමඟින් බදු සම්බන්ධයෙන් වූ සංශෝධන හේතුවෙන්, ආර්ථිකයෙහි යටිදිරි උද්ධමනය මනිනු ලබන මූලික උද්ධමනය, විචලනයන් සහිතව, ඉහළ යෑමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී. මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා. පා. මි. ද. 2013 = 100) පදනම් කරගත් වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය 2015 වසරේ අග වන විට පැවති සියයට 5.8 ක සිට 2016 වසර අවසානය වන විට සියයට 6.7 දක්වා වැඩි විය. සැපයුම් අංශයෙහි වූ අවහිරතා හේතුවෙන් ජා. පා. මි. ද. පදනම් කරගත් වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2016 වසරේ දෙවන භාගයේ දී ඉහළ යන ලදී. මේ අතර, ජා. පා. මි. පදනම් කරගත් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 දෙසැම්බර් මස වන විට පැවති සියයට 3.8 සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 ක් දක්වා වර්ධනය විය.

ඉල්ලුමෙන් ඇදුනු උද්ධමන අපේක්ෂාවන් මධ්‍යයේ 2016 වසරේ දී හා 2017 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මේ සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීම, ණය සහ අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම වටිනාකම මත ණය අනුපාත හඳුන්වා දීම සහ 2016 වසරේ පෙබරවාරි, ජූලි සහ 2017 වසරේ මාර්තු යන මාස වලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. මේ අතර, වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය සඳහා ලබාදුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයේ දී සියයට 21.9 ක පමණ ඉහළ අගයක පැවතුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2017 මාර්තු මාසයේ දී ප්‍රතිපත්තිමය පොලී අනුපාතික ඉහළ යාමට හේතුවිය. මෙම වාතාවරණය තුළ 2016 වසර අවසානයේ දී දින 91, දින 182 සහ දින 364 යන භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ පොලී අනුපාතික පිළිවෙළින් සියයට 8.72 කින්, සියයට 9.63 කින් සහ සියයට 10.17 කින් ඉහළ යාමට හේතු විය. මේ අතර, පුළුල් මුදල් හා සංචිත මුදල් පිළිවෙළින් සියයට 18.4 ක් සහ සියයට 27.1 ක් වශයෙන් ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.

3.2 මූර්ත ආර්ථිකය

අභියෝගාත්මක දේශීය හා විදේශීය ආර්ථික පරිසරය හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය, 2015 වසරේ වාර්තා කළ සියයට 4.8 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.4 කින් වර්ධනය වී ඇත. මෙම මන්දගාමී වර්ධනය සඳහා වසර මුළුල්ලේ පැවති අයහපත් කාලගුණය තත්වය හේතු විය. කෘෂිකාර්මික අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 4.8 වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.2 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2016 වසරේ දී කර්මාන්ත සහ සේවා අංශයන් පිළිවෙළින් සියයට 6.7 කින් සහ සියයට 4.2 කින් වර්ධනය වීම සමස්ත ආර්ථික වර්ධනය සඳහා බෙහෙවින් දායක විය. 2016 වසරේ දී සේවා අංශය ද.දේ.නි. යට මූර්ත වශයෙන් සියයට 56.5


ක ඉහළ දායකත්වයක් ලබාදී ඇති අතර මේ සඳහා මූල්‍ය සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් (සියයට 12.4), ගබඩා පහසුකම් ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවාවන් (සියයට 4.1), තොග හා සිල්ලර වෙළඳාම (සියයට 2.5), රක්ෂණය (සියයට 8.5), විදුලි සංදේශ සේවා (සියයට 8.3) යනාදී අංශයන්හි කාර්යසාධනය හේතු විය. මේ අතර, කර්මාන්ත සහ කෘෂිකාර්මික අංශ පිළිවෙළින් සියයට 26.8 ක හා සියයට 7.1 ක් ලෙස ද.දේ.නි. යට දායක විය. කර්මාන්ත අංශය, 2015 වසරේ දී වාර්තා කළ සියයට 2.1 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 6.7 කින් සැලකිය යුතු වර්ධනයක් ලබා ඇති අතර මේ සඳහා ඉදිකිරීම් (සියයට 14.9) සහ පතල් සහ කැනීම් (සියයට 14.4) කටයුතු ප්‍රධාන වශයෙන් උපකාරී වී ඇත. කෙසේ වුව ද, 2016 වසරේ දී ද. දේ. නි. යට සියයට 15.4 ක ඉහළ දායකත්වයක් දරමින් නිෂ්පාදන කර්මාන්ත උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 4.9 ක ඉහළ වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 1.7 ක මන්දගාමී වර්ධනයක් වාර්තා කරන ලදී. තේ (සියයට -11.0), රබර් (සියයට -10.6) සහ වී (සියයට -8.3) යන බෝගයන්හි නිෂ්පාදනය පහළ යාම හේතුවෙන් 2016 වසරේ දී කෘෂිකාර්මික අංශය සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

3.1 වගුව | ද.දේ.නි. ආංශික වර්ධන වේගය % - 2016

| අංශය | 1 කාර්තුව | 2 කාර්තුව | 3 කාර්තුව | 4 කාර්තුව | වාර්ෂික |
|-------------------------|------------|------------|------------|-------------|------------|
| ද.දේ.නි. (භාෂිත) | 8.1 | 7.1 | 5.8 | 11.3 | 8.1 |
| කෘෂිකාර්මික | 0.0 | 2.5 | 7.4 | -10.1 | -0.5 |
| කාර්මික | 8.5 | 4.2 | 7.6 | 8.4 | 7.3 |
| සේවා | 6.0 | 5.7 | 8.4 | 9.8 | 7.5 |
| ද.දේ.නි. (මූර්ත) | 5.1 | 2.4 | 4.6 | 5.3 | 4.4 |
| කෘෂිකාර්මික | -0.2 | -5.7 | -2.0 | -8.4 | -4.2 |
| කාර්මික | 9.1 | 2.0 | 5.9 | 9.2 | 6.7 |
| සේවා | 3.7 | 3.6 | 4.8 | 4.6 | 4.2 |

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව


3.1 රූපසටහන | ද.දේ. නිෂ්පාදිතයේ කාර්තුවය වර්ධනය



කෘෂිකර්මාන්තය

වර්ෂය පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තය, වන හා ධීවර කර්මාන්ත අංශය 2015 වසරේ වාර්තා වූ සියයට 4.8 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.2 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ද.දේ.නි. සඳහා කෘෂිකාර්මික අංශයේ දායකත්වය 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 7.8 සිට 2016 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 7.1 දක්වා අඩු විය. 2015 වසර හා සැසඳීමේ දී 2016 වසර තුළ දී බොහෝ උප කෘෂිකාර්මික අංශයන්හි සාණාත්මක වර්ධනයන් වාර්තා වේ. පසුගිය වසර හා සැසඳීමේ දී 2016 වසරේ දී වී නිෂ්පාදන උප අංශය සියයට 31.0 කින් ප්‍රබල ලෙස අඩු වී ඇති අතර තේ, රබර්, පොල් සහ ධාන්‍ය නිෂ්පාදන උප අංශයන්හි වර්ධනය පිළිවෙළින් සියයට 11.2 ක්, සියයට 10.7 ක්, සියයට 0.6 ක් සහ සියයට 10.5 ක් ලෙස අඩු වී ඇත. කෙසේ වෙතත්, උක් වගාව, දුම්කොළ වගාව, සහ වෙනත් බහු වාර්ෂික නොවන හෝග නිෂ්පාදනය, වන වගාව, දඬ හා වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, සුවඳ දෙන හෝග, බෙහෙත් සහ ඖෂධීය පැලෑටි වගාව, වෙනත් පානීය හෝග වගාවන් (කෝපි, කොකෝවා ආදී), සත්ත්ව නිෂ්පාදනයන් සහ කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය යනාදී උප අංශ මගින් කෘෂිකාර්මික අංශයේ සමස්ත වර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් වාර්තා කර ඇත.


3.3 රූපසටහන | කෘෂිකාර්මික අංශයේ සංයුතිය-2016



වී වගාව

2016 වසරේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හි බලපෑම හේතුවෙන් සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.4 දක්වා සියයට 8.3 කින් අඩු විය. මෙම අහිතකර බලපෑම හේතුවෙන් ද. දේ. නි. යට වූ කෘෂිකාර්මික අංශයේ දායකත්වය 2015 වසරේ වාර්තා වූ සියයට 7.8 සිට 2016 වසරේ දී සියයට 7.1 දක්වා අඩු විය. 2015/16 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.9 දක්වා සියයට

3.2 රූපසටහන | ඒක පුද්ගල ද.දේ.නි. (ඇ.ඩො.)



0.9 කින් ආන්තිකව වර්ධනය වී ඇති නමුත් 2016 යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 1.5 දක්වා සියයට 21.9 කින් අඩු වී ඇත. 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී දළ වශයෙන් වී වගාකරන ලද භූමි ප්‍රමාණය හා වී අස්වැන්න පිළිවෙළින් සියයට 11.2 ක් සහ සියයට 7.1 ක් ලෙස අඩු විය. ඒ අනුව, 2015 වසරේ දී හෙක්ටයාර දහස් 1,254 ක් වූ වී වගා කරන ලද භූමි ප්‍රමාණය 2016 වසරේ දී හෙක්ටයාර දහස් 1,114 දක්වා අඩු විය. එමෙන්ම, 2015 වසරේ දී හෙක්ටයාර දහස් 1,088 ක් වූ වී අස්වැන්න ද 2016 වසර තුළ දී හෙක්ටයාර දහස් 1,011 දක්වා අඩු වී ඇත. තවද, 2015 වසරේ දී වාර්තා කළ හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4,428 ක් වූ වී ඵලදාවට සාපේක්ෂව 2016 වසරේ දී හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4,372 දක්වා අඩු විය. මෙවැනි පසුබිමක් තුළ සහල් මිල ඉහළ යාම වළක්වාලීමට රජය විසින් වී මිලදී ගැනීමේ සහතික මිලක් හඳුන්වා දෙන ලදී. 2016 වසරේ දී සහල් ආනයනය සඳහා පනවන ලද බදු ඉහළ යෑම හේතුකොට ගෙන සහල් ආනයනය සැලකිය යුතු ලෙස පහත වැටුණි.

තේ

තේ උප අංශය, එකතු කළ අගය මත වටිනාකම අනුව, 2015 වසරේ දී වාර්තා කළ සියයට 2.6 ක සාණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී එම අගය තවදුරටත් සියයට 11.2 කින් සංකෝචනය වී ඇත. පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තේ නිෂ්පාදනය 2015 වසරේ දී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 328.8 ට සාපේක්ෂව 2016 වර්ෂයේ දී කිලෝග්‍රෑම් මිලියන 292.6 දක්වා සියයට 11.0 කින් අඩු වී ඇත. 2015 වර්ෂයේ දී කිලෝග්‍රෑමයට රු. 401.46 ක් ලෙස වාර්තා වූ කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය තේ මිල ගණන් 2016 වසරේ දී කිලෝග්‍රෑමයට රු. 473.15 ක් දක්වා සියයට 17.8 කින් වැඩි වීමත් සමඟ 2016 වසරේ දී තේ අපනයන මිල ගණන් ඉහළ යන ලදී. කෙසේ වෙතත්, 2015 වසරේ වාර්තා කළ ඇ. ඩො. මිලියන 1,340.5 ට සාපේක්ෂව තේ අපනයන ආදායම 2016 වසරේ දී ඇ. ඩො. මිලියන 1,269.0 දක්වා සියයට 5.3 කින් අඩු විය.

3.2 වගුව | ස්ථාවර (2010) මිල ගණන් අනුව ද. දේ. නි. ආංශික සංයුතිය 2011 සිට 2016 දක්වා

රු. මිලියන

| අංශය | 2011 | 2012 | 2013 | 2014(අ) | 2015(අ) | 2016(අ) | 2015/2014 ප්‍රතිශත වෙනස (%) | 2016/2015 ප්‍රතිශත වෙනස (%) |
|---|------------------|------------------|------------------|------------------|------------------|------------------|--------------------------------|--------------------------------|
| කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය | 569,954 | 592,443 | 611,676 | 639,696 | 670,106 | 641,943 | 4.8 | -4.2 |
| 1 ධාන්‍ය වගාව (වී හැර) | 10,593 | 12,521 | 14,307 | 13,969 | 14,982 | 13,410 | 7.3 | -10.5 |
| 2 වී වගාව | 70,205 | 62,289 | 65,607 | 61,019 | 76,256 | 52,649 | 25.0 | -31.0 |
| 3 එළවළු වගාව | 52,349 | 51,244 | 54,153 | 55,244 | 56,714 | 55,522 | 2.7 | -2.1 |
| 4 උක් වගාව, දුම්කොළ වගාව සහ වෙනත් බහුවාර්ෂික නොවන බෝග | 2,142 | 2,254 | 2,441 | 2,287 | 1,944 | 2,205 | -15.0 | 13.4 |
| 5 පළතුරු වගාව | 37,791 | 38,248 | 37,385 | 40,888 | 48,033 | 46,258 | 17.5 | -3.7 |
| 6 තේ සහිත පළතුරු බෝග වගාව :පොල්, තැඹිලි සහ ඔයිල් ෆාම් වගාව* | 57,110 | 62,201 | 53,424 | 64,158 | 67,504 | 67,074 | 5.2 | -0.6 |
| 7 තේ වගාව | 71,769 | 72,100 | 74,734 | 73,936 | 71,978 | 63,893 | -2.6 | -11.2 |
| 8 වෙනත් පානීය බෝග වගාවන් (කෝපි, කොකෝවා ආදී.) | 1,287 | 1,319 | 1,321 | 1,538 | 1,259 | 1,353 | -18.1 | 7.5 |
| 9 කුඹුරු, පුඬුරු දෙහි බෝග, බෙහෙත් සහ මාංශමය පැලෑටි වගාව | 28,147 | 44,426 | 50,833 | 57,505 | 61,483 | 65,417 | 6.9 | 6.4 |
| 10 රබර් වගාව | 45,956 | 44,249 | 37,987 | 28,688 | 25,777 | 23,023 | -10.1 | -10.7 |
| 11 වෙනත් බහුවාර්ෂික බෝග වගාව | 14,666 | 15,167 | 14,344 | 15,402 | 16,839 | 16,473 | 9.3 | -2.2 |
| 12 සත්ත්ව නිෂ්පාදනයන් | 26,359 | 29,511 | 36,599 | 47,950 | 51,811 | 55,060 | 8.1 | 6.3 |
| 13 පැල බෝ කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ආධාරක කාර්යයන් | 8,436 | 9,105 | 9,183 | 9,767 | 10,421 | 9,936 | 6.7 | -4.7 |
| 14 වන වගාව, දැව හා වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන | 42,505 | 38,188 | 43,044 | 47,450 | 48,360 | 51,020 | 1.9 | 5.5 |
| 15 කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලජීව වගාව | 89,575 | 97,063 | 103,879 | 105,822 | 104,245 | 104,915 | -1.5 | 0.6 |
| 16 මිරිදිය ධීවර කර්මාන්තය සහ මිරිදිය ජලජීව වගාව | 11,065 | 12,560 | 12,435 | 14,072 | 12,501 | 13,734 | -11.2 | 9.9 |
| කර්මාන්ත | 1,866,947 | 2,035,601 | 2,119,080 | 2,218,711 | 2,264,673 | 2,416,276 | 2.1 | 6.7 |
| 17 පතල් හා කැණීම් කර්මාන්තය | 148,100 | 184,468 | 198,447 | 201,613 | 191,112 | 218,545 | -5.2 | 14.4 |
| 18 ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදනය | 487,943 | 507,121 | 507,127 | 513,960 | 532,936 | 519,815 | 3.7 | -2.5 |
| 19 රෙදිපිළි, නිම් ඇඳුම්, සම් සහ සම් භාණ්ඩ හා බුඹුරුරුණු නිෂ්පාදනය | 238,254 | 244,496 | 264,527 | 276,800 | 282,070 | 281,481 | 1.9 | -0.2 |
| 20 ගෘහ භාණ්ඩ හැර දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 31,521 | 23,472 | 25,258 | 23,139 | 26,239 | 30,311 | 13.4 | 15.5 |
| 21 කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ කටයුතු සහ දෘශ්‍ය හා ශ්‍රවණ තැටි නැවත නිෂ්පාදනය | 27,605 | 24,738 | 24,925 | 24,968 | 27,092 | 29,730 | 8.5 | 9.7 |
| 22 ඇතුරු සහ බනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන | 35,457 | 28,858 | 27,514 | 28,723 | 29,075 | 31,245 | 1.2 | 7.5 |
| 23 රසායන ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, මාංශධි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 67,644 | 75,582 | 81,982 | 82,243 | 82,303 | 85,623 | 0.1 | 4.0 |
| 24 රබර් සහ ජලාස්ථික නිෂ්පාදන | 75,656 | 83,307 | 82,187 | 71,909 | 76,446 | 90,119 | 6.3 | 17.9 |
| 25 ලෝහමය නොවන වෙනත් බනිජ නිෂ්පාදන | 86,204 | 87,090 | 81,037 | 78,671 | 74,269 | 64,520 | -5.6 | -13.1 |
| 26 ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 26,295 | 24,591 | 26,589 | 24,882 | 28,516 | 36,711 | 14.6 | 28.7 |
| 27 යන්ත්‍රෝපකරණ නිෂ්පාදන | 33,650 | 30,849 | 30,845 | 32,064 | 38,838 | 44,300 | 21.1 | 14.1 |
| 28 ගෘහ භාණ්ඩ නිෂ්පාදනය | 53,352 | 63,922 | 67,488 | 82,748 | 93,529 | 96,684 | 13.0 | 3.4 |
| 29 වෙනත් නිෂ්පාදන කර්මාන්ත, යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව හා සවි කිරීම | 34,555 | 41,962 | 44,443 | 55,993 | 68,380 | 72,922 | 22.1 | 6.6 |
| 30 විදුලිය, ගෑස්, වායු හා වායුසම්පූර්ණ සැපයීම | 73,927 | 75,262 | 76,789 | 80,298 | 85,067 | 92,175 | 5.9 | 8.4 |
| 31 ජලය රැස් කිරීම, පිරිසිදු කිරීම සහ බෙදා හැරීම | 9,846 | 10,554 | 10,975 | 11,504 | 12,005 | 12,950 | 4.4 | 7.9 |
| 32 මිලාපවාහන කටයුතු, කසල කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය | 12,141 | 14,572 | 15,511 | 17,355 | 21,681 | 25,539 | 24.9 | 17.8 |
| 33 ඉදිකිරීම් කර්මාන්තය | 424,798 | 514,757 | 553,438 | 611,842 | 595,115 | 683,604 | -2.7 | 14.9 |
| සේවා | 3,817,155 | 4,245,461 | 4,405,644 | 4,618,501 | 4,883,444 | 5,087,452 | 5.7 | 4.2 |
| 34 නොග හා සිල්ලර වෙළඳාම | 788,048 | 848,686 | 859,977 | 884,094 | 929,208 | 952,652 | 5.1 | 2.5 |
| 35 මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සහ ගබඩා පහසුකම් සැපයීම | 745,891 | 805,391 | 849,539 | 885,506 | 929,854 | 968,421 | 5.0 | 4.1 |
| 36 තැපැල් හා කුරියර් සේවාවන් | 4,068 | 4,441 | 4,364 | 4,056 | 4,052 | 4,259 | -0.1 | 5.1 |
| 37 නවාතැන් සැපයීම සහ ආහාරපාන සැපයීමේ සේවාවන් | 105,372 | 134,160 | 126,392 | 131,481 | 133,984 | 139,406 | 1.9 | 4.0 |
| 38 ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශනය සහ එම නිෂ්පාදන කටයුතු | 2,178 | 2,252 | 2,422 | 2,513 | 2,623 | 2,824 | 4.4 | 7.7 |
| 39 විදුලි සංදේශ සේවාවන් | 24,420 | 26,450 | 27,395 | 30,986 | 34,125 | 36,967 | 10.1 | 8.3 |

3.2 වගුව | ස්ථාවර (2010) මිල ගණන් අනුව ද. දේ. නි. ආංශික සංයුතිය 2011 සිට 2016 දක්වා (සම්බන්ධතා...)

රු. මිලියන

| අංශය | 2011 | 2012 | 2013 | 2014(අ) | 2015(ආ) | 2016(ඇ) | 2015/2014 ප්‍රතිශත වෙනස (%) | 2016/2015 ප්‍රතිශත වෙනස (%) |
|---|------------------|------------------|------------------|------------------|------------------|------------------|-----------------------------|-----------------------------|
| 40 තොරතුරු තාක්ෂණ උපදේශන සේවාවන් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් | 7,216 | 7,972 | 9,693 | 10,579 | 12,144 | 13,011 | 14.8 | 7.1 |
| 41 මූල්‍ය සේවා ක්‍රියාකාරකම් හා අතිරේක මූල්‍ය සේවා | 314,678 | 364,688 | 386,009 | 420,223 | 492,642 | 553,826 | 17.2 | 12.4 |
| 42 රක්ෂණය, ප්‍රතිරක්ෂණය හා විශ්‍රාම අරමුදල | 67,596 | 69,026 | 70,854 | 74,978 | 81,960 | 88,962 | 9.3 | 8.5 |
| 43 නිවාස අයිතිය හා දේපල වෙළඳාම | 328,076 | 369,719 | 417,024 | 444,049 | 489,217 | 509,993 | 10.2 | 4.2 |
| 44 වෘත්තීමය සේවාවන් | 127,358 | 155,741 | 161,963 | 166,486 | 154,239 | 149,382 | -7.4 | -3.1 |
| 45 රාජ්‍ය පරිපාලන හා ආරක්ෂාව, අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂාව | 367,093 | 385,615 | 382,470 | 402,205 | 430,098 | 452,579 | 6.9 | 5.2 |
| 46 අධ්‍යාපනය | 136,172 | 167,107 | 157,477 | 173,751 | 159,758 | 171,707 | -8.1 | 7.5 |
| 47 සෞඛ්‍ය, තේවාසික රැකවරණ සේවාවන් මත සමාජ සේවාවන් | 155,994 | 173,898 | 146,551 | 147,962 | 159,901 | 162,243 | 8.1 | 1.5 |
| 48 වෙනත් පෞද්ගලික සේවාවන් | 642,995 | 730,316 | 803,514 | 839,633 | 869,640 | 881,221 | 3.6 | 1.3 |
| සමස්ත එකතු කළ අගය (GVA), මූලික මිල ගණන් අනුව | 6,254,056 | 6,873,506 | 7,136,401 | 7,476,908 | 7,818,224 | 8,145,671 | 4.6 | 4.2 |
| (+) භාණ්ඩ හා සේවා මත අයකරන බදු (-) සහනාධාර | 698,664 | 715,011 | 709,802 | 758,522 | 815,667 | 866,355 | 7.5 | 6.2 |
| දළ දේශීය නිෂ්පාදනය (GDP), වෙළඳපොළ මිල අනුව | 6,952,720 | 7,588,517 | 7,846,202 | 8,235,429 | 8,633,890 | 9,012,026 | 4.8 | 4.4 |

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
(අ) නාවකාලික
(ආ) සංශෝධිත

රබර්

රබර් උප අංශය, 2015 වසරේ වාර්තා කළ සියයට 10.1 ක සාණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 10.7 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින් තවදුරටත් සංකෝචනය විය. 2015 වසරේ දී කිලෝග්‍රෑම් මිලියන 88.5 ක් වූ රබර් නිෂ්පාදනය 2016 වසරේ දී කිලෝග්‍රෑම් මිලියන 79.1 දක්වා සියයට 10.6 කින් පහත වැටුණි. ස්වාභාවික රබර් සඳහා වූ ගෝලීය මිල ගණන් පහළ යාම මෙන්ම රබර් වගාවන් ආශ්‍රිත ප්‍රදේශයන්හි පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රබර් කිරි කපනු ලබන දින ගණන් අඩු වීම ද මේ සඳහා හේතු විය. ප්‍රධාන වශයෙන්ම ශල්‍ය හා අනෙකුත් අත්වැසුම් අපනයන ඉහළ යාම හේතුවෙන් 2015 වසරේ දී වාර්තා කළ ඇ. ඩො. මිලියන 26 ට සාපේක්ෂව රබර් අපනයන ආදායම 2016 වසර තුළ දී ඇ. ඩො. මිලියන 33 දක්වා සියයට 25.0 කින් වර්ධනය විය. මේ අතර, 2016 වසරේ දී කොළඹ රබර් වෙන්දේසියේ දුම් ගැසු දාර ෂීට් රබර් (RSS1) කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 239.28 ක් දක්වා සියයට 3.6 කින් පහළ ගිය අතර ලේටෙක්ස් රබර් මිල ද කිලෝග්‍රෑමයකට රු. 262.32 දක්වා සියයට 13.0 කින් පහත වැටුණි. මීට සමගාමීව ස්වාභාවික රබර් කිලෝග්‍රෑමයක මිල 2016 වසරේ දී ඇ. ඩො. 1.6 ක් දක්වා සියයට 30.1 කින් අඩු වී ඇත. මේ සඳහා 2016 වසරේ ගෝලීය වෙළෙඳ භාණ්ඩවල මිල පහළ යාම සමගින් ස්වාභාවික රබර් සඳහා පැවති ගෝලීය ඉල්ලුම පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය.

පොල් හා ආශ්‍රිත නිෂ්පාදන

පොල් හා ආශ්‍රිත නිෂ්පාදන උප අංශය 2015 වසරේ වාර්තා කළ සියයට 5.2 ක ඉහළ වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී එකතු කළ අගය මත වටිනාකම අනුව සියයට 0.6 කින් සංකෝචනය වී ඇත. සමස්ත පොල් නිෂ්පාදනය 2015 වසරේ වාර්තා වූ පොල් ගෙඩි මිලියන 3,056 ට සාපේක්ෂව 2016 වසරේ දී පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් ගෙඩි මිලියන 3,011 දක්වා සියයට 1.5 කින් අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් නිෂ්පාදනය සියයට 7.5 කින් පහළ යන ලදී. 2016 වසරේ දී ඉහළ ඉල්ලුම හේතුවෙන්, දිසිඳි පොල් නිෂ්පාදනය සියයට 22.3 කින් වර්ධනය වූ අතර, දිසිඳි පොල් අපනයනය මෙට්‍රික් ටොන් දහස් 72 ක් දක්වා සියයට 56.7 කින් ඉහළ යන ලදී. පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් පැන නැගුණු ඉල්ලුම හමුවේ දේශීය වෙළෙඳපොළෙහි පොල් මිල ගණන් ඉහළ යන ලදී. කෙසේ වුවද, 2016 වසරේ දී පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රු. 45.82 ක් ලෙස සියයට 8.3 කින් අඩු විය. මේ අතර, දිසිඳි පොල්, පොල් සහ පොල් ක්‍රීම් යනාදී විවිධ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉහළ යාම පිළිබිඹු කරමින් පොල් අපනයන ආදායම 2015 වසරේ දී වාර්තා වූ ඇ. ඩො. මිලියන 352 ට සාපේක්ෂව 2016 වසර තුළ දී ඇ. ඩො. මිලියන 366 ක් ලෙස සියයට 4.0 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

ධාන්‍ය, පළතුරු සහ එළවළු

ධාන්‍ය, පළතුරු සහ එළවළු උප අංශයේ එකතු කළ අගය මත වටිනාකම අනුව 2015 වසරේ දී වාර්තා කළ සියයට 1.5 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසර තුළ දී සියයට 1.4 කින් වර්ධනය විය. රට පුරා පැවැති වියළි කාලගුණික

තත්ත්වය හේතුවෙන් ධාන්‍ය වර්ග නිෂ්පාදනය සියයට 10.5 කින් ද, එළවළු නිෂ්පාදනය සියයට 2.1 කින් සහ පළතුරු නිෂ්පාදනය සියයට 3.7 කින් ද සංකෝචනය වීම හේතුවෙන් මෙම අංශය මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන ලදී. කුරක්කන්, බඩඉරිඟු, මුං ඇට, සෝයා බෝංචි සහ උඳු යන ධාන්‍ය බෝග නිෂ්පාදනය 2016 වසරේ දී මෙට්‍රික් ටොන් දහස් 339 ක් දක්වා සියයට 6.4 කින් පහළ ගිය අතර, මේ සඳහා වගා කළ භූමි ප්‍රමාණය අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, එළවළු වගා කරන ප්‍රදේශයන්හි පැවති නියං තත්ත්වයන් හේතුවෙන් ගෙන 2016 වසරේ දී එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් දක්වා සියයට 1.3 කින් සුළු වශයෙන් වර්ධනය විය. මෙම වසරේ දී එළවළු අපනයන ආදායම රු. බිලියන 4.0 ක් ලෙස සනිටුහන් විය. කෙසේ වුවද, 2016 වසරේ දී පළතුරු

නිෂ්පාදනය සියයට 6.0 කින් පහළ යන ලදී. 2016 වසරේ දී පළතුරු මෙට්‍රික් ටොන් දහස් 54 ක් අපනයනය කළ අතර, එය 2015 අපනයනය කළ ප්‍රමාණය හා සැසඳීමේ දී සියයට 20.0 ක ඉහළ යෑමකි.

පානීය හෝග සහ කුළු බඩු

කෝපි සහ කොකෝවා ඇතුළත් පානීය හෝග නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් එකතු කළ අගය මත වටිනාකම අනුව 2015 වසරේ සියයට 18.1 ක සාණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී එම අංශය සියයට 7.5 කින් වර්ධනය වී ඇත. මේ අතර, කුරුඳු හා කරදමුංගුවල නිෂ්පාදනය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස කුළු බඩු, සුවඳැති හෝග, බෙහෙත් හා ඖෂධීය පැළෑටි උප අංශය එකතු කළ අගය මත වටිනාකම අනුව 2016 වර්ෂය තුළ දී සියයට

3.3 වගුව | සුළු අපනයන කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය සහ අපනයනය (මෙ. ටොන්)

| බෝගය | නිෂ්පාදනය | | | | අපනයනය* | | | |
|--------------------|-----------|--------|--------|---------|---------|--------|--------|---------|
| | 2013 | 2014 | 2015 | 2016(අ) | 2013 | 2014 | 2015 | 2016(අ) |
| කුරුඳු | 17,500 | 17,600 | 17,707 | 18,945 | 13,799 | 13,686 | 13,549 | 14,693 |
| ගම්මිරිස් | 28,000 | 18,660 | 28,177 | 18,476 | 21,310 | 7,930 | 16,657 | 7,879 |
| කොකෝවා | 515 | 500 | 457 | 650 | 1,213 | 2,099 | 911 | 1,345 |
| කරදමුංගු | 50 | 87 | 91 | 120 | 4 | 8 | 120 | 779 |
| කරාඞු නැටි | 6,190 | 3,225 | 5,253 | 1,823 | 5,467 | 1,102 | 4,783 | 1,379 |
| සාදික්කා / වසාවාසි | 2,545 | 2,960 | 2,750 | 4,155 | 1,652 | 1,829 | 1,889 | 1,798 |

මූලාශ්‍රය : අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේඛාව (අ) නාවකාලික
* ප්‍රති-අපනයන ඇතුළුව

6.4 කින් වැඩි විය. කෙසේ වෙතත්, 2016 වර්ෂය තුළ දී ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම අඩු වීම හේතුවෙන් කුළුබඩු වලින් ලද අපනයන ආදායම ඇ. ඩො. මිලියන 317.1 ක් දක්වා සියයට 16.0 කින් අඩු වී ඇත.

පශු සම්පත් නිෂ්පාදනය

කිරි, බිත්තර සහ සත්ත්ව මාංශ වෙළෙඳාම ආශ්‍රිත පශු සම්පත් නිෂ්පාදන අංශයේ එකතු කළ අගය 2015 වසරේ වාර්තා කළ 8.1 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 6.3 කින් වර්ධනය විය. දේශීය කිරි නිෂ්පාදනය පෙර වර්ෂයට සාපේක්ෂව ලීටර මිලියන 384.0 ක් දක්වා සියයට 2.6 කින් ඉහළ ගිය අතර, එය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 42.0 ක් පමණ සැපයීමට ප්‍රමාණවත් වේ. මෙම හිතකර වර්ධනය සඳහා කිරි ලීටරයක සාමාන්‍ය ගොවිපළ මිල රු. 64.00 ක් දක්වා රුපියල් 5.00 කින් වැඩිවීම සහ නැවම් කිරි සඳහා වූ ඉල්ලුම ඉහළ යාම හේතු වී ඇත. කිරි පිටි ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය 2015 වසරේ වාර්තා වූ ඇ. ඩො. මිලියන 250.9 ට සාපේක්ෂව 2016 වසර තුළ දී ඇ. ඩො. මිලියන 249.3 දක්වා සියයට 0.6 කින් අඩු විය. 2015 වසරේ දී මෙට්‍රික් ටොන් දහස් 81.8 ක් වූ ආනයනික කිරිපිටි ප්‍රමාණය 2016 වසර තුළ දී මෙට්‍රික් ටොන් දහස් 94 ක් ලෙස සියයට 14.9 කින් වැඩි වී ඇත.

මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව 2016 වසර තුළ දී බිත්තර නිෂ්පාදනය බිලියන 2.0 ක් දක්වා සියයට 8.5 කින් ද කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහස් 174 දක්වා සියයට 5.7 කින් ද වර්ධනය වී ඇත. තවද, ඌරු සහ එළු මස් නිෂ්පාදනය ඉහළ ගිය අතර හරක් මස් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ඇත.

කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය

2015 වසරේ වාර්තා වූ සියයට 2.7 ක සාණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසර තුළ දී ධීවර කර්මාන්තය ඇතුළත් උප අංශය එකතු කළ අගය සියයට 1.6 කින් වර්ධනය වෙමින් ද, දේ. නි. යට සියයට 1.5 කට දායකත්වයක් දරන ලදී. සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය 2015 වසරේ දී වාර්තා වූ මෙට්‍රික් ටොන් දහස් 520.2 ට සාපේක්ෂව 2016 වසරේ දී මෙට්‍රික් ටොන් දහස් 530.9 දක්වා සියයට 2.1 කින් වැඩි විය. මිරිදිය ධීවර කර්මාන්ත උප අංශය සියයට 9.9 කින් වර්ධනය වීම සඳහා 2015 වසරේ දී මෙට්‍රික් ටොන් 67.3 ක් වූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 2016 වසරේ දී මෙට්‍රික් ටොන් 73.9 ක් දක්වා වර්ධනය වීම සහ ජලාශ වෙත මත්ස්‍ය ඇඟිල්ලන් මුදා හැරීම ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර, 2016 වසර තුළ දී කරදිය ධීවර කර්මාන්තය මෙට්‍රික් ටොන් දහස් 457.0 ක් ලෙස සියයට

0.6 කින් වැඩි වී ඇත. තවද, 2016 වසර තුළ දී අළුත් හා ශීතකළ මාළු ඇතුළු මුහුදු ආහාර අපනයන ආදායම ඇ. ඩො. මිලියන 169.6 දක්වා සියයට 4.0 කින් වැඩි විය. මීට අමතරව, 2016 වසර තුළ අළුත් මාළු සහ කරවල ඇතුළු මුහුදු ආහාර ආනයනය ද ඇ. ඩො. මිලියන 237.3 දක්වා වැඩි වී ඇත. තවද, 2016 වසරේ ජුනි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවේ මාළු අපනයනය මත පනවා තිබූ තහනම ඉවත් කිරීම ධීවර කර්මාන්ත අංශයේ හිතකර වර්ධනයට හේතු වී ඇත. 2016 වසරේ දී යුරෝපා සංගමයේ රටවල් වෙත සිදු කරන ලද

මත්ස්‍ය අපනයන මෙට්‍රික් ටොන් 2,540 ක් දක්වා සියයට 23.1 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය.

කර්මාන්ත

ඉදිකිරීම් උප අංශයේ වාර්තා කළ සියයට 14.9 ක සැලකිය යුතු වර්ධනය සමඟින් කර්මාන්ත අංශය 2016 වසරේ දී සියයට 6.7 ක වර්ධනයකට ලඟා වූ අතර 2015 වසරේ දී මෙම අංශයේ වර්ධනය සියයට 2.1 ක් විය. නිෂ්පාදන කර්මාන්ත, පතල් හා කැණීම්, විදුලිය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු, කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් දක්වන ලදී.

3.4 වගුව | ධීවර අංශයේ කාර්යසාධනය

| වර්ෂය | වර්ග අනුව ධීවර බෝට්ටු | | | උප අංශ අනුව වාර්ෂික ධීවර නිෂ්පාදන (මෙ.ටො.) | | | | | මත්ස්‍ය ආනයන සහ අපනයන | | | |
|----------|-----------------------|------------------------|--------|--|----------------------|------------------|------------------------|-------------------------------|-----------------------|-------------------|---------------------|-------------------|
| | කරදිය ධීවර කර්මාන්තය | මිරිදිය ධීවර කර්මාන්තය | එකතුව | කරදිය මසුන් | | මිරිදිය සහ පලුපි | මුළු මත්ස්‍ය නිෂ්පාදනය | වයළීම සහ දුම්බැසීම සඳහා මසුන් | මත්ස්‍ය ආනයන එකතුව | | මත්ස්‍ය අපනයන එකතුව | |
| | | | | වෙරළාශ්‍රිත | අත්වෙරළ/ ගඟුරු මුහුද | | | | වටිනාකම (රු.මිලියන) | ප්‍රමාණය (මෙ.ටො.) | වටිනාකම (රු.මිලියන) | ප්‍රමාණය (මෙ.ටො.) |
| 2005 | 29,901 | 6,200 | 36,101 | 63,690 | 66,710 | 32,830 | 163,230 | 18,900 | 7,099 | 76,584 | 10,695 | 15,985 |
| 2006 | 35,350 | 7,046 | 42,396 | 121,360 | 94,620 | 35,290 | 251,270 | 71,740 | 9,681 | 77,382 | 14,440 | 18,647 |
| 2007 | 37,040 | 6,600 | 43,640 | 150,110 | 102,560 | 38,380 | 291,050 | 77,830 | 11,961 | 86,156 | 19,123 | 21,423 |
| 2008 | 39,717 | 7,170 | 46,887 | 165,320 | 109,310 | 44,490 | 319,120 | 93,240 | 12,521 | 76,266 | 19,077 | 20,593 |
| 2009 | 41,454 | 7,560 | 49,014 | 180,410 | 112,760 | 46,560 | 339,730 | 97,690 | 13,939 | 75,411 | 21,015 | 18,714 |
| 2010 | 46,134 | 7,990 | 54,128 | 202,420 | 129,840 | 52,410 | 384,670 | 100,120 | 14,162 | 80,013 | 19,834 | 18,325 |
| 2011 | 53,476 | 8,020 | 61,492 | 222,350 | 162,920 | 59,560 | 444,830 | 112,295 | 16,240 | 81,957 | 21,876 | 18,462 |
| 2012 | 53,210 | 8,350 | 61,620 | 257,540 | 159,680 | 67,590 | 484,810 | 61,320 | 17,401 | 71,413 | 26,363 | 18,631 |
| 2013 | 52,301 | 7,988 | 60,289 | 267,980 | 177,950 | 66,910 | 512,840 | 146,630 | 21,119 | 78,401 | 31,792 | 23,910 |
| 2014 | 53,988 | 8,536 | 62,524 | 278,850 | 180,450 | 75,750 | 535,050 | 157,982 | 18,860 | 78,712 | 34,797 | 26,320 |
| 2015 | 51,741 | 9,613 | 61,354 | 269,020 | 183,870 | 67,300 | 520,190 | 126,390 | 30,729 | 120,046 | 24,716 | 17,461 |
| 2016 (අ) | 58,427 | 10,191 | 68,618 | 274,160 | 182,830 | 73,930 | 530,920 | 145,620 | 35,172 | 115,693 | 26,802 | 17,593 |

මූලාශ්‍රය: ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (අ) තාවකාලික


නිෂ්පාදන කර්මාන්ත

2015 වසරේ දී නිෂ්පාදිත ආහාර, පාන වර්ග හා දුම්කොළ නිෂ්පාදනයන්ගේ 3.7 ක් වූ වර්ධනය 2016 වසරේ දී සියයට 2.5 ක් දක්වා අඩු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්ත අංශය සඳහා ඉහළම දායකත්වය සපයන නිෂ්පාදන කර්මාන්ත උප අංශය එකතු කළ අගය මත වටිනාකම අනුව 2015 වසරේ වාර්තා කළ සියයට 4.9 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 1.7 ක මන්දගාමී වර්ධනයක් ලබා ඇත. මූලික ලෝහ නිෂ්පාදන හා පිරිසැකසුම් කළ ලෝහ නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ යන අංශවල ඉහළ කාර්ය සාධනය ඉහත මන්දගාමී වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. කෙසේ වුවද, ප්‍රවාහන උපකරණ, ඛනිජ තෙල් නිෂ්පාදන, මැණික්, දියමන්ති සහ ආහරණ යනාදියෙහි වාර්තා කළ අඩු අපනයන ආදායම් ඉපයීම හේතුවෙන්, කාර්මික අපනයන තුළින් ලත් ආදායම 2016

වසරේ දී ඇ.ඩො. මිලියන 7,940.1 දක්වා සියයට 1.0 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

බේකරි නිෂ්පාදන, කිරි ආහාර නිෂ්පාදන, පිටි හා පිටි ආශ්‍රිත නිෂ්පාදන, සකස් කළ ආහාර සහ සත්ව ආහාර වැනි ආහාර නිෂ්පාදනය මෙම කාලසීමාව තුළ සාණාත්මක වර්ධනයක් වාර්තා කරන ලදී. තවද, 2016 වසරේ මැද භාගයේ දී බලපෑ දෘඩ ගං වතුර හේතුවෙන් ධාන්‍ය මධ්‍යසාර නිෂ්පාදනය සඳහා බාධා එල්ලවීම හේතුවෙන් 2016 වසරේ දී ධාන්‍ය මධ්‍යසාර නිෂ්පාදනය සියයට 58.5 කින් අඩු විය. එමෙන්ම 2016 වසරේ දී දුම්කොළ නිෂ්පාදනයේ ද සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඉහළ නිෂ්පාදන බදු හේතුවෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ මිල වැඩිවීමත් ඒ හේතුවෙන් දේශීය ඉල්ලුම පහළ යෑමත් දුම්කොළ නිෂ්පාදනය අඩුවීමට හේතු විය.

3.4 රූපසටහන | කර්මාන්ත අංශයේ සංයුතිය - 2016



3.5 වගුව | තෝරාගත් කාර්මික අපනයන

| අයිතමය | ඇ. ඩො. මිලියන | | | | | |
|--|---------------|--------------|--------------|--------------|--------------|--------------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
| රඹර නිෂ්පාදන | 885 | 859 | 888 | 890 | 761 | 768 |
| රඹර ටයර් | 569 | 540 | 551 | 564 | 467 | 476 |
| ශල්‍ය අත්වැසුම් සහ අනෙකුත් අස්වැසුම් | 181 | 177 | 195 | 176 | 165 | 176 |
| අනෙකුත් රඹර නිෂ්පාදනය | 135 | 143 | 141 | 150 | 130 | 116 |
| මැණික්, දියමන්ති, ආභරණ | 532 | 559 | 446 | 394 | 332 | 274 |
| මැණික් | 95 | 118 | 130 | 173 | 164 | 149 |
| දියමන්ති | 414 | 417 | 295 | 198 | 148 | 105 |
| ආභරණ | 22 | 24 | 21 | 22 | 19 | 20 |
| යන්ත්‍ර සහ යන්ත්‍රික උපකරණ | 312 | 297 | 312 | 343 | 294 | 318 |
| ප්‍රවාහන උපකරණ | 225 | 165 | 146 | 152 | 244 | 132 |
| එයින්ට් නැව්, බෝට්ටු, පාවෙන ආකෘති | 149 | 57 | 82 | 86 | 182 | 65 |
| බහිෂ්කරණ නිෂ්පාදන | 553 | 463 | 428 | 338 | 374 | 287 |
| එයින්ට් නැව් සහ ගුවන්යානා සඳහා වන ඉන්ධන | 524 | 457 | 423 | 327 | 364 | 271 |
| රසායනික නිෂ්පාදන | 118 | 117 | 120 | 134 | 126 | 126 |
| දූව සහ කඩදාසි නිෂ්පාදන | 111 | 112 | 116 | 123 | 112 | 117 |
| සම්භාණ්ඩ, සංචාරක භාණ්ඩ සහ පාවහන් | 65 | 55 | 77 | 139 | 136 | 166 |
| ජලාස්ටික් සහ ඒ ආශ්‍රිත අයිතම | 55 | 53 | 55 | 67 | 62 | 66 |
| මූල ලෝහ සහ මූල ලෝහ නිෂ්පාදන | 56 | 56 | 59 | 62 | 56 | 90 |
| පිඟන් මැටි නිෂ්පාදන | 38 | 36 | 40 | 41 | 35 | 34 |
| පිඟන් ගඩොල් | 6 | 7 | 8 | 9 | 8 | 7 |
| පිඟන් භාණ්ඩ සහ ගෘහාශ්‍රිත සනීපාරක්ෂක භාණ්ඩ | 28 | 25 | 29 | 29 | 25 | 23 |
| අනෙකුත් | 5 | 4 | 3 | 3 | 3 | 4 |
| එකතුව | 2,950 | 2,772 | 2,687 | 2,683 | 2,532 | 2,377 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව (අ) නාවකාලික

2015 වසරේ අග භාගයේ දී මූල ලෝහ සහ ලෝහ නිෂ්පාදන වල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මූල ලෝහ හා සකස් කළ ලෝහ නිෂ්පාදන උප අංශය 2015 වසරේ වාර්තා කළ සියයට 14.6 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 28.7 ක තීව්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ අතර, රඹර ටයර්, ටියුබ් හා වෙනත් රඹර නිෂ්පාදනවල ජාත්‍යන්තර හා දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රඹර හා ජලාස්ටික් නිෂ්පාදන උප අංශය 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 17.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. මෝටර් රථ, අර්ධ ට්‍රේලර්

අගය එකතු කළ වටිනාකම සැලකූ විට ඇඟලුම් උප අංශය තුළ අගය එකතු කළ වටිනාකම සැලකූ විට 2015 වසරේ දී වාර්තා කළ සියයට 1.9 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 0.2 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් කැනඩාව, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපා සංගමය වැනි සාම්ප්‍රදායික නොවන වෙළඳපොළ අපනයනයන් ඉහළ ගියද, ඇමෙරිකා එක්සත් ජනපද වෙළඳපොළෙහි ඇඟලුම් සඳහා වූ ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇඟලුම් අපනයන ආදායම ඇ. ඩො. මිලියන 4,884.1 ක් දක්වා සියයට 1.3 ක මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර ඇත. තවද, 2017 මැයි මස යුරෝපා සංගමය විසින් පොදු වරණාත්මක වෙළඳ ක්‍රමය :ධීඡ* අනුමත කිරීමත් සමඟ මෙම සහනය නැවත ලැබීම හේතුවෙන් ඇඟලුම් අංශය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

03 පරිච්ඡේදය | සාර්ව ආර්ථික උපකර්ති

3.6 වගුව | නිෂ්පාදන අංශයේ දත්ත

| කාණ්ඩය | අගය වකකු කිරීම (වර්තමාන මිල) රු. මිලිය. | | | | ආයෝජන මණ්ඩලය විසින් අනුමත ව්‍යාපෘති | | | |
|---|---|---------|---------|---------|-------------------------------------|------|---------|---------|
| | 2013 | 2014 | 2015(අ) | 2016(ආ) | 2013 | 2014 | 2015(අ) | 2016(ආ) |
| ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන | 801,748 | 969,402 | 851,869 | 858,954 | 8 | 11 | 6 | 11 |
| රෙදිපිළි, ඇඟලුම් සහ සම් භාණ්ඩ | 365,685 | 379,633 | 396,724 | 383,411 | 7 | 14 | 13 | 9 |
| දූව සහ දූව නිෂ්පාදන | 27,365 | 30,313 | 27,947 | 26,879 | 1 | 3 | - | 3 |
| කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන, ප්‍රකාශන හා මුද්‍රණය කිරීම | 28,261 | 21,294 | 37,897 | 41,361 | - | 1 | - | 2 |
| රසායනික ද්‍රව්‍ය, බනිජ තෙල්, ගල්අඟුරු | 128,804 | 95,724 | 90,784 | 87,276 | 11 | 5 | 2 | 4 |
| රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන | 74,995 | 69,071 | 80,133 | 96,811 | 7 | 10 | 2 | 3 |
| ලෝහ නොවන බනිජ නිෂ්පාදන | 124,831 | 116,002 | 93,903 | 97,578 | 7 | 10 | 2 | 3 |
| මූලික ලෝහ නිෂ්පාදන හා සකස් කළ ලෝහ නිෂ්පාදන | 34,300 | 35,014 | 38,600 | 48,848 | 4 | 5 | 6 | 6 |
| යන්ත්‍රසූත්‍ර සහ උපකරණ | 34,584 | 21,694 | 41,758 | 46,804 | 9 | 10 | 12 | 11 |
| ලී බඩු නිෂ්පාදන | 57,966 | 59,805 | 82,639 | 84,434 | 9 | 10 | 12 | 11 |
| කාර්මික නිෂ්පාදන හා යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියාව හා සවිකිරීම් | 44,553 | 43,278 | 56,669 | 64,823 | 9 | 10 | 12 | 11 |

මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
(අ) නාවකාලික
(ආ) සංශෝධිත

3.7 වගුව | පෞද්ගලික අංශයේ කාර්මික ධාරිතා දර්ශකය (2010 = 100)

| වර්ගීකරණය | 2013 | 2014 | 2015(අ) | 2016(ආ) |
|--|--------------|--------------|--------------|--------------|
| | 105.3 | 102.3 | 107.3 | 103.9 |
| ආහාර නිෂ්පාදන | 102.4 | 111.8 | 123.1 | 106.6 |
| පාන වර්ග | 96.7 | 87.6 | 95.4 | 92.4 |
| දුම්කොළ නිෂ්පාදන | 128.5 | 132.9 | 131.0 | 134.4 |
| රෙදිපිළි | 124.9 | 149.5 | 173.4 | 169.2 |
| ඇඟලුම් | 98.3 | 97.0 | 86.4 | 107.0 |
| සම් හා සම් ආශ්‍රිත නිෂ්පාදන | 114.6 | 108.9 | 121.7 | 129.0 |
| දූව හා දූව නිෂ්පාදන | 123.4 | 126.6 | 126.6 | 126.6 |
| කඩදාසි හා කඩදාසි නිෂ්පාදන | 110.3 | 112.4 | 112.4 | 112.4 |
| මුද්‍රණ හා තැටි පිටපත් කිරීම | 83.4 | 86.0 | 82.6 | 84.3 |
| පිරිපහදු කළ බනිජ තෙල් නිෂ්පාදන | 74.1 | 82.2 | 88.3 | 77.4 |
| මෘෂධල රසායනික ද්‍රව්‍ය සහ රසායනික නිෂ්පාදන | 185.1 | 142.8 | 142.2 | 145.4 |
| රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන | 118.2 | 134.2 | 131.3 | 138.5 |
| ලෝහ නොවන බනිජ නිෂ්පාදන | 103.2 | 102.9 | 118.8 | 132.0 |
| මූලික ලෝහ නිෂ්පාදන | 102.4 | 112.9 | 115.0 | 148.0 |
| සකස් කළ ලෝහ නිෂ්පාදන (යන්ත්‍ර සූත්‍ර හා උපකරණ හැර) | 111.2 | 97.1 | 109.8 | 72.9 |
| විදුලි උපකරණ | 107.6 | 99.5 | 130.6 | 118.4 |
| සමස්ත කාර්මික නිෂ්පාදන දර්ශකය | 108.3 | 114.9 | 125.4 | 122.0 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව
(අ) නාවකාලික
(ආ) සංශෝධිත

විදුලිය, ගැස්, ජලය සහ සනීපාරක්ෂක සේවා

විදුලිය, ගැස්, තාප හා වායු සමීකරණ සැපයුම් උප අංශය 2015 වසරේ දී සියයට 5.9 ක වර්ධනයක් පෙන්නුම් කර, එය 2016 වසරේ සියයට 8.4 දක්වා තවදුරටත් වර්ධනය වී ඇත. 2016 වසර තුළ වූ විදුලි උත්පාදනයේ වූ සියයට 8.1 ක වර්ධනය, මෙම වර්ධනය සඳහා බලපා ඇත. වසරේ වැඩි කාලයක් ජල පෝෂක ප්‍රදේශ වල පැවති දිගු වියළි හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 29 කින් අඩු වී ඇත. මේ අතර, ගල් අඟුරු හා ඉන්ධන බලශක්ති උත්පාදනය 2016 වසරේ සියයට 13.8 ක් හා 96.1 කින් පිළිවෙලින් වර්ධනය වී ඇත. අගය එකතු කළ ජලය, ප්‍රතිකාර සහ සැපයුම් කටයුතු 2015 වසරේ දී සියයට 4.4 කින් වර්ධනය වූ අතර, එය 2016 වසරේ දී 7.9 කින් වර්ධනය විය. මලාපවාහන කටයුතු, කසල ප්‍රතිචක්‍රීකරණය සහ බැහැර කිරීම් උප අංශය 2015 වසරේ පැවති සියයට 24.9 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 17.8 කින් වර්ධනය වී ඇත.

ඉදිකිරීම්

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය (වරාය නගර ව්‍යාපෘතිය), කොළඹ පිටත වටරවුම් මාර්ගය III අදියර සහ මහල් නිවාස සංකීර්ණයන් යනාදී මහා පරිමාණ ව්‍යාපෘතීන්වල ප්‍රතිලාභ ලබමින් ඉදිකිරීම් උප අංශය, 2015 වසරේ පැවති සියයට 2.7 ක සාණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 14.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති, විශේෂයෙන් මහා මාර්ග, විදුලි උත්පාදන, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන, සහ නිවාස ඉදිකිරීම් වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මෙම අංශයේ වර්ධනයට

දායක විය. මේ අතර, පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රසාරණයක් පෙන්නුම් කරමින් පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදෙනු ලබන ණය ප්‍රමාණය 2016 වසරේ දී සියයට 26.9 කින් වර්ධනය වී ඇත. සීමෙන්ති නිෂ්පාදනය සහ ආනයනය 2016 වසරේ දී පිළිවෙළින් සියයට 17.8 කින් හා 29.5 කින් වර්ධනය වී ඇති අතර ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය සියයට 16 කින් වර්ධනය වී ඇත.

සේවා අංශය

2016 වසරේ දී සේවා අංශය, දළ දේශීය නිෂ්පාදනයට සියයට 56.5 ක දායකත්වයක් ලබා දෙමින් 2015 වසරේ වාර්තා කළ සියයට 5.7 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.2 කින් තව දුරටත් ප්‍රසාරණය විය. මෙම වර්ධනය සඳහා මූල්‍ය සේවා කටයුතු සියයට 12.4 කින් ද, රක්ෂණ කටයුතු සියයට 8.5 කින් ද, විදුලි සංදේශ සේවා සියයට 8.3 කින් ද, වැඩ සටහන් නිෂ්පාදන හා තාක්ෂණ කටයුතු සියයට 7.7 කින් ද, අධ්‍යාපන සේවා සියයට 7.5 කින් ද, තොරතුරු තාක්ෂණ උපදේශණ සේවා සියයට 7.1 කින් ද වර්ධනය වීම හේතු වී ඇත. එමෙන්ම, නවාතැන් සැපයීම්, ආහාර පාන සැපයීම්, තැපැල් හා කුරියර් සේවා

සහ රාජ්‍ය පරිපාලන සේවා වැනි සේවාවන්ගේ වර්ධනය ද සේවා අංශයේ වර්ධනය සඳහා දායක වී ඇත.

තොග සහ සිල්ලර වෙළඳාම

සේවා අංශයට සියයට 18.7 දායකත්වයක් දරමින් තොග හා සිල්ලර වෙළඳාම් උප අංශය 2015 වසරේ වාර්තා කළ සියයට 5.1 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇත. අපනයන වෙළෙඳ කටයුතු මන්දගාමීව සහ ආනයන වෙළෙඳ කටයුතු සුළු වශයෙන් පුළුල් වීම මෙම උප අංශයේ මන්දගාමී ක්‍රියාකාරීත්වය කෙරෙහි හේතු වී ඇත. කෙසේවෙතත්, ආහාර නොවන පාරිභෝජන භාණ්ඩ ආනයනයේ සෘණාත්මක වර්ධනය හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයනය 2016 වසරේ දී අඩු වූ අතර, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ ආනයනය ඉහළ යන ලදී. එමෙන්ම, ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල්වල පැවති අභිතකර ආර්ථික තත්ත්වයන් සහ ලෝක වෙළෙඳපොළෙහි පාරිභෝගික භාණ්ඩ වල මිල අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන වෙළෙඳපොළ කටයුතු සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

3.8 වගුව | දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයේ ආංශික ව්‍යාපෘතිය (%) - 2010 ස්ථාවර මිල අනුව

| අංශය | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(අ) |
|---|------------|------------|------------|------------|-------------|
| කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය | 3.9 | 3.2 | 4.6 | 4.8 | -4.2 |
| 1 ධාන්‍ය වගාව (වී හැර) | 18.2 | 14.3 | -2.4 | 7.3 | -10.5 |
| 2 වී වගාව | -11.3 | 5.3 | -7.0 | 25.0 | -31.0 |
| 3 එළවළු වගාව | -2.1 | 5.7 | 2.0 | 2.7 | -2.1 |
| 4 උක් වගාව, දුම්කොළ වගාව, සහ වෙනත් බහුවාර්ෂික නොවන හෝග | 5.2 | 8.3 | -6.3 | -15.0 | 13.4 |
| 5 පළතුරු වගාව | 1.2 | -2.3 | 9.4 | 17.5 | -3.7 |
| 6 තෙල් සහිත පළතුරු හෝග වගාව (පොල්, කැමිලි සහ ඔයිල් ෆාම් වගාව) | 8.9 | -14.1 | 20.1 | 5.2 | -0.6 |
| 7 තේ වගාව | 0.5 | 3.7 | -1.1 | -2.6 | -11.2 |
| 8 වෙනත් පානීය හෝග වගාවන් (කෝපි කොකෝවා ආදී) | 2.5 | 0.1 | 16.4 | -18.1 | 7.5 |
| 9 කුෂිබඩු, සුවඳ දෙන හෝග, බෙහෙත් සහ ඖෂධීය පැලෑටි වගාව | 57.8 | 14.4 | 13.1 | 6.9 | 6.4 |
| 10 රබර් වගාව | -3.7 | -14.2 | -24.5 | -10.1 | -10.7 |
| 11 වෙනත් බහුවාර්ෂික හෝග වගාව | 3.4 | -5.4 | 7.4 | 9.3 | -2.2 |
| 12 සත්ත්ව නිෂ්පාදනයන් | 12.0 | 24.0 | 31.0 | 8.1 | 6.3 |
| 13 පැල බෝ කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ආධාරක කාර්යයන් | 7.9 | 0.9 | 6.4 | 6.7 | -4.7 |
| 14 වන වගාව, දූව හා වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන | -10.2 | 12.7 | 10.2 | 1.9 | 5.5 |
| 15 කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලජීව වගාව | 8.4 | 7.0 | 1.9 | -1.5 | 0.6 |
| 16 මිරිදිය ධීවර කර්මාන්තය සහ මිරිදිය ජලජීව වගාව | 13.5 | -1.0 | 13.2 | -11.2 | 9.9 |
| කර්මාන්ත | 9.0 | 4.1 | 4.7 | 2.1 | 6.7 |
| 17 පතල් හා කැනීම් කර්මාන්තය | 24.6 | 7.6 | 1.6 | -5.2 | 14.4 |
| 18 ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදනය | 3.9 | 0.0 | 1.3 | 3.7 | -2.5 |
| 19 රෙදිපිළි, නිම් ඇඳුම්, සම් සහ සම් භාණ්ඩ හා බුමුකුරුණු නිෂ්පාදනය | 2.6 | 8.2 | 4.6 | 1.9 | -0.2 |
| 20 ගෘහභාණ්ඩ හැර දූව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | -25.5 | 7.6 | -8.4 | 13.4 | 15.5 |
| 21 කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ කටයුතු සහ දෘශ්‍ය හා ශ්‍රවණ තැටි නැවත නිෂ්පාදනය | -10.4 | 0.8 | 0.2 | 8.5 | 9.7 |
| 22 අලුරු සහ බනිජතෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන | -18.6 | -4.7 | 4.4 | 1.2 | 7.5 |
| 23 රසායන ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 11.7 | 8.5 | 0.3 | 0.1 | 4.0 |
| 24 රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන | 10.1 | -1.3 | -12.5 | 6.3 | 17.9 |
| 25 ලෝහමය පනොවන වෙනත් බණිජ නිෂ්පාදන | 1.0 | -7.0 | -2.9 | -5.6 | -13.1 |
| 26 ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | -6.5 | 8.1 | -6.4 | 14.6 | 28.7 |

3.8 වගුව | දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ ආංශික ව්‍යාපෘතිය (%) - 2010 ස්ථාවර මිල අනුව (සමබන්ධනය...)

| අංශය | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(අ) |
|---|-------------|-------------|------------|------------|------------|
| 27 යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය | -8.3 | 0.0 | 4.0 | 21.1 | 14.1 |
| 28 ගෘහභාණ්ඩ නිෂ්පාදනය | 19.8 | 5.6 | 22.6 | 13.0 | 3.4 |
| 29 වෙනත් නිෂ්පාදන කර්මාන්තයන්ගේ යන්ත්‍රෝපකරණ ආලෝමවැඩියාව හා සවි කිරීම | 21.4 | 5.9 | 26.0 | 22.1 | 6.6 |
| 30 විදුලිය, ගෑස්, වායු හා වායු සමීකරණ සැපයීම | 1.8 | 2.0 | 4.6 | 5.9 | 8.4 |
| 31 ජලය රැස් කිරීම, පිරිසිදු කිරීම සහ බෙදා හැරීම | 7.2 | 4.0 | 4.8 | 4.4 | 7.9 |
| 32 මලාපවහන කටයුතු, කසළ කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිවක්‍රීකරණය | 20.0 | 6.4 | 11.9 | 24.9 | 17.8 |
| 33 ඉදිකිරීම් කර්මාන්තය | 21.2 | 7.5 | 10.6 | -2.7 | 14.9 |
| සේවාවන් | 11.2 | 3.8 | 4.8 | 5.7 | 4.2 |
| 34 තොග හා සිල්ලර වෙළඳාම | 7.7 | 1.3 | 2.8 | 5.1 | 2.5 |
| 35 මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සහ ගබඩා පහසුකම් සැපයීම | 8.0 | 5.5 | 4.2 | 5.0 | 4.1 |
| 36 කැපැල් හා කුරියර් සේවාවන් | 9.2 | -1.7 | -7.1 | -0.1 | 5.1 |
| 37 නවාතැන් සැපයීම සහ ආහාරපාන සැපයීමේ සේවාවන් | 27.3 | -5.8 | 4.0 | 1.9 | 4.0 |
| 38 ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශනය සහ එම නිෂ්පාදන කටයුතු | 3.4 | 7.6 | 3.8 | 4.4 | 7.7 |
| 39 විදුලි සංදේශ සේවාවන් | 8.3 | 3.6 | 13.1 | 10.1 | 8.3 |
| 40 තොරතුරු තාක්ෂණ උපදේශන සේවාවන් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් | 10.5 | 21.6 | 9.1 | 14.8 | 7.1 |
| 41 මූල්‍ය සේවා ක්‍රියාකාරකම් හා අතිරේක මූල්‍ය සේවා | 15.9 | 5.8 | 8.9 | 17.2 | 12.4 |
| 42 රක්ෂණය, ප්‍රති රක්ෂණය හා විශ්‍රාම අරමුදල් | 2.1 | 2.6 | 5.8 | 9.3 | 8.5 |
| 43 නිවාස අයිතිය හා දේපල වෙළඳාම | 12.7 | 12.8 | 6.5 | 10.2 | 4.2 |
| 44 වෘත්තීමය සේවාවන් | 22.3 | 4.0 | 2.8 | -7.4 | -3.1 |
| 45 රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව, අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂාව | 5.0 | -0.8 | 5.2 | 6.9 | 5.2 |
| 46 අධ්‍යාපනය | 22.7 | -5.8 | 10.3 | -8.1 | 7.5 |
| 47 සෞඛ්‍ය, තේවාසික රැකවරණ සේවාවන් සහ සමාජ සේවාවන් | 11.5 | -15.7 | 1.0 | 8.1 | 1.5 |
| 48 වෙනත් පෞද්ගලික සේවාවන් | 13.6 | 10.0 | 4.5 | 3.6 | 1.3 |
| සමස්ත වකතු කළ අගය (GVA), මූලික මිල ගණන් අනුව | 9.9 | 3.8 | 4.8 | 4.6 | 4.2 |
| (+) භාණ්ඩ හා සේවා මත අයකරන බදු (-) සහනාධාර | 2.3 | -0.7 | 6.9 | 7.5 | 6.2 |
| දළ දේශීය නිෂ්පාදිතය (GDP), වෙළඳපොළ මිල අනුව | 9.1 | 3.4 | 5.0 | 4.8 | 4.4 |

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
(අ) තාවකාලික
(ආ) සංශෝධන

මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සහ ගබඩා පහසුකම් සැපයීම

මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවා උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 5 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.1 ක වර්ධනයක් වාර්තා කරන ලදී. බස් රථ, දුම්රිය, ගුවන් සේවා මගීන් මෙහෙයවන ලද මගී කිලෝමීටර් ප්‍රමාණය වර්ධනය වීම සහ බහාලුම් ප්‍රවාහන සහ නොහාර ප්‍රමාණය වර්ධනය වීම මෙම උප අංශයේ වර්ධනය සඳහා හේතු විය. ඒ අනුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ලං.ග.ම) සහ පෞද්ගලික බස් සේවාවන් මෙහෙයවන ලද මගී කිලෝමීටර් ප්‍රමාණයන් පසුගිය වසරට සාපේක්ෂව 2016 වසරේ දී පිළිවෙලින් සියයට 6.1 ක් සහ, සියයට 2.0 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් මෙහෙය වන මගී කිලෝමීටර් ප්‍රමාණය 2015 වසරේ දී සියයට 8.3 ක වර්ධනයක් දක්නට ලැබුණ අතර, එය 2016 වසරේ දී සියයට 0.1 ක මන්දගාමී වර්ධනයක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් පියසැරි මගී කිලෝමීටර් ප්‍රමාණයන් 2015 වසරේ දී සියයට 0.2 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 0.8 ක වර්ධනයක් දක්නට ලැබිණි.

මේ අතර, 2015 වසරේ දී වාර්තා වූ 655,086 ක මෝටර් රථ ආනයන ප්‍රමාණය 2016 වසරේ දී සියයට 28.0 කින් අඩු වී මෝටර් රථ 471,424 ක ආනයන සංඛ්‍යාවක් වීම බවට පත්වීම, ප්‍රවාහන අංශය සංකෝචනය වීමට හේතු විය. 2016 වසර තුළ දී අළුතෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම සියයට 26.2 ක සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. විශේෂයෙන්, මෝටර් කාර්, ද්විත්ව කාර්යය වාහන, ත්‍රි රෝද රථ සහ යතුරු පැදි අළුතින් ලියාපදිංචි කිරීම් පිළිවෙලින් සියයට 57.2 ක්, සියයට 31.9 ක්, සියයට 56.0 ක් සහ සියයට 8.3 ක් ලෙස අඩු වී ඇත.

තවද, ජාත්‍යන්තර වෙළඳ කටයුතු පුළුල් වීම සහ අළුතින් ඉදිකළ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය හේතුවෙන් වරාය සේවා සැපයුම් ධාරිතාව පුළුල් වීම නිසා වරායන් මගින් මෙහෙයවන ලද සමස්ත යාත්‍රා ප්‍රමාණය 2016 වසරේ දී 5,023 දක්වා සියයට 5.5 කින් ඉහළ යන ලදී.

ප්‍රති නැව්ගත කරනු ලබන බහාලුම් මෙහෙයවීම ද, අඩි 20 බහාලුම් ඒකක මිලියන 4.4 ක් දක්වා සියයට 11.8 කින් වැඩි වී ඇත. මේ අතර, 2016 වසරේ දී සමස්ත බහාලුම් ප්‍රවාහනය අඩි 20 බහාලුම් ඒකක මිලියන 5.7 දක්වා සියයට 10.6 කින් ද, සමස්ත භාණ්ඩ මෙහෙයුම් මෙට්‍රික් ටොන්

මිලියන 86.5 දක්වා සියයට 11.5 කින් ද ඉහළ යන ලදී. මේ අතර, ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ වටාන් ප්‍රමාණය සහ කිලෝ මීටර ප්‍රමාණය ද

ශ්‍රී ලංකා ගුවන් සේවය මගින් මෙහෙය වන ලද පියසැරි කිලෝමීටර් ප්‍රමාණය මෙම වර්ෂය තුළ දී සියයට 7.6 ක් සහ සියයට 5 ක් ලෙස වර්ධනය වී ඇත.

3.9 වගුව | සේවා අංශයේ තෝරාගත් දර්ශක

| දර්ශකය | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|-----------|-----------|-----------|-----------|
| වරාය සේවා | | | | |
| පැමිණි නැව් සංඛ්‍යාව* (අැ) | 4,024 | 4,298 | 4,760 | 5,023 |
| මෙහෙයවන ලද මුළු භාණ්ඩ (මෙ.ටොන්.000) (අැ) | 66,292 | 74,431 | 77,611 | 86,546 |
| මෙහෙයවන ලද මුළු බහාලුම් (TEU '000) | 4,306 | 4,908 | 5,185 | 5,735 |
| ප්‍රතිනැව්ගත කිරීම්** (TEU '000) | 3,274 | 3,781 | 3,967 | 4,435 |
| විදුලි සංදේශ අංශය | | | | |
| ස්ථාවර දුරකථන*** (සංඛ්‍යාව '000) | 1,062 | 1,123 | 1,128 | 1,166 |
| ජංගම දුරකථන (සංඛ්‍යාව '000) | 20,315 | 22,123 | 24,385 | 26,228 |
| රැහැන් රහිත දුරකථන (සංඛ්‍යාව '000) | 1,644 | 1,587 | 1,473 | 1,384 |
| අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් ග්‍රාහකයින් (සංඛ්‍යාව '000) | 508 | 606 | 683 | 929 |
| සෞඛ්‍ය අංශය | | | | |
| පෞද්ගලික රෝහල් | 206 | 210 | 221 | 225 |
| රජයේ රෝහල් | 603 | 601 | 598 | 598 |
| ඇඳන් සංඛ්‍යාව (රජයේ රෝහල්) | 79,945(ආ) | 82,604(ආ) | 76,781 | 76,829 |
| වෛද්‍යවරුන් සංඛ්‍යාව (රජයේ රෝහල්) | 19,672 | 21,277 | 19,429 | 20,458 |
| හෙදියන් සංඛ්‍යාව (රජයේ රෝහල්) | 30,928 | 31,527 | 32,272 | 32,499 |
| මූල්‍ය අංශය | | | | |
| බැංකු ශාඛා සහ අනෙකුත් සේවා මධ්‍යස්ථාන | 6,487 | 6,591 | 6,594 | 6,659 |
| ණය කාඩ්පත් ක්‍රියාකාරී | 951,625 | 1,032,833 | 1,145,055 | 1,315,915 |
| ලියාපදිංචි මූල්‍ය සමාගම් | 48 | 48 | 46 | 46 |
| ලියාපදිංචි කල්බදු සමාගම් | 10 | 8 | 7 | 7 |
| සංචාරක අංශය | | | | |
| සංචාරකයින් පැමිණීම | 1,274,593 | 1,527,153 | 1,798,380 | 2,050,832 |
| සංචාරක ඉපයීම් (අැ.ඩො.මිලියන) | 1,715 | 2,431 | 2,981 | 3,518 |
| හෝටල් කාමර නැවතුම් අනුපාතය | 71.7 | 74.3 | 74.5 | 74.8 |
| ප්‍රවාහන සේවා (අළුතින් ලියාපදිංචි කළ) | | | | |
| බස් රථ | 1,805 | 3,851 | 4,140 | 2,685 |
| මෝටර් කාර් | 28,380 | 38,780 | 105,628 | 45,172 |
| ද්විත්ව කාර්යය වාහන | 24,603 | 20,799 | 39,456 | 26,887 |
| ලොරි | 5,872 | 5,121 | 7,142 | 7,563 |
| යතුරු පැදි | 169,280 | 272,855 | 370,889 | 340,129 |
| ත්‍රි රෝද රථ | 83,673 | 79,038 | 129,547 | 56,945 |
| ඉඩම් වාහන - ට්‍රැක්ටර් | 10,772 | 7,070 | 9,977 | 10,285 |
| ඉඩම් වාහන -ට්‍රේලර්ස් | 2,266 | 2,012 | 2,128 | 3,662 |

මූලාශ්‍ර: ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) නාවකාලික
 (ආ) රාජ්‍ය සහ පෞද්ගලික
 (ඇ) කේ.කේ.එස්., මාලියද්ද, පේදුරු තුඩුව සහ කරෙයිනගර් වරායන් ඇතුළුව
 *රැවල් නැව්, නාවික යාත්‍රා, ධීවර ට්‍රෝලර් යාත්‍රා, යොට් යාත්‍රා, හා බහු දින යාත්‍රා හැර
 **නැව්ගත ඇසිරීම් ඇතුළත්ව
 ***රැහැන් රහිත සේවා පමණි.

නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවාවන්

සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය හමුවේ නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවා උප අංශය, 2015 වසරේ දී වාර්තා කළ සියයට 1.9 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.0 ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. තවද, කාමර උපයෝජන අනුපාතය 2015 වසරේ පැවති සියයට 74.5 ක මට්ටමට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 74.8 ක් දක්වා ආන්තිකව වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රවර්ධනය කරනු ලැබූ සංකල්පයක් මත වැඩි වූ හෝටල්, නිවාඩු නිකේතන සහ නිවාස වල නවාතැන් පහසුකම් මගින් දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම හෝටල් අංශයේ සීඝ්‍ර වර්ධනයට හේතු වී ඇත. විශේෂයෙන් බටහිර යුරෝපය, ඉන්දියාව සහ චීනය යන රටවල සිට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සංචාරක පැමිණීම 2,050,832 දක්වා සියයට 14.0 ක වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර සංචාරක ඉපැයුම් ඇ. ඩො. මිලියන 3,518 ක් දක්වා වර්ධනය විය. කාර්යක්ෂම සංචාරක සංවලනය සඳහා උපකාරී වෙමින් සීඝ්‍ර යටිතල පහසුකම් සංවර්ධනය සහ දේශීය දුම්රිය මාර්ග හා ගුවන් ප්‍රවාහනය යනාදී ප්‍රවාහන පහසුකම් හේතුවෙන් සංචාරක කර්මාන්තය තව දුරටත් පුළුල් විය. කෙසේ වෙතත්, මෙම උප අංශයේ ඉහළ එකතු කළ අගයක් පවත්වා ගෙන යාම සඳහා ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම අත්‍යාවශ්‍යය.

විදුලි සංදේශ, තැපැල් සහ කුරියර් සේවාවන්

විදුලි සංදේශ උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 10.1 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 8.3 ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කරන ලදී. 2015 වසර වන විට සපයා තිබූ ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 24.4 ක් වූ අතර 2016 වසරේ දී එය මිලියන 26.2 දක්වා සියයට 7.6 කින් වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර, ස්ථාවර දුරකථන සම්බන්ධතා මිලියන 2.6 දක්වා සියයට 2.0 කින් ද රුහුණ රහිත දුරකථන සම්බන්ධතා මිලියන 1.4 දක්වා සියයට 6.0 කින් ද ආන්තිකව අඩු වී ඇත. තවද, 2015 වසරේ දී වාර්තා වූ මිලියන 4.1 ට සාපේක්ෂව 2016 වසරේ දී අන්තර්ජාල සහ විද්‍යුත් ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 4.9 දක්වා සියයට 20.3 ක සුවිශේෂ වර්ධනයක් වාර්තා කර ඇත. තවදුරටත්, රට පුරා පරිගණක සාක්ෂරතාවය සහ ප්‍රවේශවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වූ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ජංගම පුළුල් පරාස අන්තර්ජාල සබඳතා (Mobile broadband) ඇතුළු අන්තර්ජාල සබඳතා භාවිතය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත. කෙසේ වෙතත්, විකල්ප සන්නිවේදන උපාංග වල ව්‍යාපෘතියන් සමඟ තැපැල් සහ කුරියර් සේවා කටයුතු උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 0.1 ක පසු බැමට සාපේක්ෂව සියයට 5.1 කින් වැඩි වී ඇත.

මූල්‍ය සේවා සහ මූල්‍ය සහායක සේවා

මූල්‍ය සේවා සහ මූල්‍ය සහායක සේවා උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 17.2 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 12.4 ක වර්ධනයක් වාර්තා කරන ලදී. රටෙහි මූල්‍යමය වශයෙන් උපයෝජනය නොවූ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි බැංකු ශාඛා ජාලය සහ අනෙකුත් සේවා මධ්‍යස්ථානයන්හි සීඝ්‍ර වර්ධනයන් සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි ප්‍රසාරණය, මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත. මේ අතර, 2016 වසර අග වන විට බැංකු ශාඛා සහ අනෙකුත් මධ්‍යස්ථාන 6,659 දක්වා ද ණය කාඩ්පත් භාවිතය 1,315,915 දක්වා සියයට 14.9 කින් ද වර්ධනය විය. තවද, රක්ෂණ ක්ෂේත්‍රයේ එකතු කළ අගය මත වූ රක්ෂණ ව්‍යාපාර කටයුතුවල 2015 වසරේ දී වාර්තා කළ සියයට 9.3 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 8.5 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

දේපල වෙළඳාම්, වෘත්තීය සේවා සහ රාජ්‍ය පරිපාලනය

සාපේක්ෂ වශයෙන් අඩු පොලී අනුපාත පැවතීම මෙන්ම දේපල වෙළඳාම් පිළිබඳ ව්‍යාපාර කටයුතු ඉහළ කාර්යසාධනය හේතුවෙන් නිවාස සහ දේපල වෙළඳාම් උප අංශයෙහි හිමිකාරීත්වය 2015 වසරේ වාර්තා වූ සියයට 10.2 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 4.2 කින් වර්ධනය වී ඇත. තවද, රාජ්‍ය පරිපාලනය, ජාතික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය ආශ්‍රිත උප අංශය, 2015 වසරේ දී වාර්තා කළ සියයට 6.9 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 5.2 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. මේ අතර, නීති හා ගිණුම්කරණ කටයුතු, වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය කාර්යයන්, විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු යනාදී සේවාවන්ගේ අඩුවීම හේතුවෙන් වෘත්තීය සේවා උප අංශය 2015 වසරේ දී වාර්තා කළ සියයට 7.4 ක සෘණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 3.1 දක්වා සංකෝචනය වී ඇත.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් පෞද්ගලික සේවා

අධ්‍යාපන උප අංශය, 2015 වසරේ දී වාර්තා කළ සියයට 8.1 ක සෘණාත්මක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 7.5 දක්වා සංකෝචනය වී ඇති නමුත් සෞඛ්‍ය සහ සමාජ සේවා කටයුතු 2016 වසරේ දී සියයට 1.5 ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. එසේම, ජයාරූපකරණය, නිර්මාණශීලී කලාවන් සහ විනෝදාස්වාදය සැපයීම, සේදීම් සහ පිරිසිදු කිරීම් වැනි පෞද්ගලික සේවා ක්‍රියාකාරකම් පසුගිය වසරේ දී වාර්තා වූ සියයට 3.6 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 1.3 ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

3.3 දේශීය ඉල්ලුම සහ සැපයුම

සමස්ත පරිභෝජනය සහ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයෙන් සමන්විත දේශීය ඉල්ලුම 2015 වසරේ වාර්තා කළ සියයට 5.2 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 8.2 කින් වර්ධනය විය. කෙසේ වෙතත්, ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස දේශීය ඉල්ලුම පෙර වසරේ පැවති සියයට 107.6

නොවෙනස්ව පවතී. මේ සඳහා, ආයෝජන වියදම සියයට 19.6 කින් වැඩිවීමත් සමඟ පෞද්ගලික පරිභෝජනය සියයට 4.3 කින් සහ රජයේ පරිභෝජනය සියයට 3.1 කින් වර්ධනය වීම හේතු විය. 2015 වසරේ රු. බිලියන 8,662 ක් වූ සමස්ත පරිභෝජනය 2016 වසරේ දී නාමික වශයෙන් රු. බිලියන 9,019 දක්වා සියයට 4.1 කින් වර්ධනය වී ඇත.

3.10 වගුව | දේශීය ඉල්ලුම, සැපයුම හා වෙළඳ ශේෂය (අ)

| අයිතමය | පවතින වෙළඳපොළ මිල (රු. බිලියන) | | | ප්‍රතිශතක වෙනස | | | ද.දේ.නි.අනුපාතය (%) | | |
|----------------------------------|-----------------------------------|-------------|-------------|----------------|-------------|-------------|------------------------|-------------|-------------|
| | 2014 (අ) | 2015 (අ) | 2016 (අ) | 2014 (අ) | 2015 (අ) | 2016 (අ) | 2014 (අ) | 2015 (අ) | 2016 (අ) |
| දේශීය ඉල්ලුම | 11,198 | 11,777 | 12,743 | 7.5 | 5.2 | 8.2 | 108.1 | 107.5 | 107.6 |
| පාරිභෝගික | 7,850 | 8,662 | 9,019 | 8.6 | 10.3 | 4.1 | 75.8 | 79.1 | 76.2 |
| පුද්ගලික | 6,982 | 7,677 | 8,004 | 7.7 | 10.0 | 4.3 | 67.4 | 70.1 | 67.6 |
| රජයේ | 869 | 985 | 1,015 | 16.5 | 13.3 | 3.1 | 8.4 | 9.0 | 8.6 |
| ආයෝජන | 3,348 | 3,115 | 3,724 | 5.0 | -7.0 | 19.6 | 32.3 | 28.4 | 31.5 |
| ශුද්ධ විදේශීය ඉල්ලුම (වෙළඳ ශේෂය) | -837 | -825 | -904 | 1.2 | -1.4 | 9.6 | -8.1 | -7.5 | -7.6 |
| භාණ්ඩ හා සේවා අපනයනය | 2,185 | 2,301 | 2,539 | 12.1 | 5.3 | 10.3 | 21.1 | 21.0 | 21.4 |
| භාණ්ඩ හා සේවා ආනයනය | 3,022 | 3,126 | 3,443 | 8.9 | 3.4 | 10.1 | 29.2 | 28.5 | 29.1 |
| දේශීය සැපයුම-ද.දේ.නි. | 10,361 | 10,952 | 11,839 | 8.0 | 5.7 | 8.1 | 100.0 | 100 | 100 |

මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2010 වර්ෂය ඇස්තමේන්තු ද.දේ.නි. මූලික කරගත් දත්ත වේ.
 (ආ) සංශෝධිත
 (ඇ) තාවකාලික

3.11 වගුව | සමස්ත සැපයුම හා භාණ්ඩ හා සේවා පරිභෝජනය (අ)

| අයිතමය | රු. බිලියන | | | වර්ධනය (%) | | ද.දේ.නි % ලෙස | |
|--------------------------------------|------------|---------|---------|------------|---------|---------------|---------|
| | 2014(අ) | 2015(අ) | 2016(අ) | 2015(අ) | 2016(අ) | 2015(අ) | 2016(අ) |
| සමස්ත ඉල්ලුම | 13,382 | 14,078 | 15,282 | 5.2 | 8.6 | 128.5 | 129.1 |
| දේශීය ඉල්ලුම | 11,197 | 11,777 | 12,743 | 5.2 | 8.2 | 107.5 | 107.6 |
| විදේශීය ඉල්ලුම, භාණ්ඩ හා සේවා අපනයනය | 2,185 | 2,301 | 2,539 | 5.3 | 10.3 | 21.0 | 21.4 |
| සමස්ත සැපයුම | 13,383 | 14,078 | 15,282 | 5.2 | 8.5 | 128.5 | 129.1 |
| දළ දේශීය නිෂ්පාදනය | 10,361 | 10,952 | 11,839 | 5.7 | 8.1 | 100.0 | 100.0 |
| භාණ්ඩ හා සේවා ආනයන | 3,022 | 3,126 | 3,443 | 3.4 | 10.1 | 28.5 | 29.1 |
| භාණ්ඩ හා සේවා වෙළෙඳ පරතරය | -837 | -825 | -904 | 1.4 | -9.6 | -7.5 | -7.6 |
| සමස්ත සැපයුමෙහි ආනයනික කොටස (%) | 22.6 | 22.2 | 22.5 | 66.3 | 118.4 | 22.2 | 22.5 |

මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2010 වර්ෂය ඇස්තමේන්තු ද.දේ.නි. මූලික කරගත් දත්ත වේ.
 (ආ) සංශෝධිත
 (ඇ) තාවකාලික

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි ඉදිකිරීම් කටයුතු සඳහා වූ ආයෝජනයන් ඉහළ දැමීම නිසා 2015 වසරේ රු. බිලියන 3,115 ක් වූ සමස්ත ආයෝජනය 2016 වසරේ දී රු. බිලියන 3,724 දක්වා සියයට 19.6 කින් වර්ධනය විය. ඒ අනුව, ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සමස්ත ආයෝජනය 2015 වසරේ සියයට 28.4 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 31.5 දක්වා වර්ධනය විය. මේ අතර, පෙර වර්ෂය හා සැසඳීමේ දී 2016 වර්ෂය තුළ දී භාණ්ඩ හා සේවා අපනයනය රු. බිලියන 2,539 දක්වා සියයට 10.3 කින් ද භාණ්ඩ හා සේවා ආනයනය රු. බිලියන 3,443 දක්වා සියයට 10.1 කින් ද වර්ධනය විය. කෙසේ වෙතත්, භාණ්ඩ හා සේවා අපනයනයේ මන්දගාමී කාර්යසාධනය පිළිබඳ කර්මන් ශුද්ධ විදේශීය ශේෂය රු. බිලියන 903 දක්වා වර්ධනය විය.

3.4 ආයෝජන සහ ඉතුරුම්

සමස්ත දළ ආයෝජනය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස 2015 වසරේ වාර්තා වූ සියයට 28.4 ට සාපේක්ෂව 2016

වසරේ දී සියයට 31.5 ක් විය. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස දේශීය ඉතුරුම් අනුපාතය 2015 වසරේ වාර්තා වූ සියයට 20.9 සිට 2016 වසරේ දී සියයට 23.8 දක්වා වර්ධනය වී ඇත. නාමික වශයෙන් ගත් කළ, 2015 වසරේ රු.බිලියන 2,290 ක් වූ එය 2016 වසරේ දී රු.බිලියන 2,820 දක්වා සියයට 23.1 කින් වර්ධනය වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පෞද්ගලික ඉතුරුම් ඉහළ යාමත් සමඟ 2016 වසර තුළ රජයේ ආදායම වර්ධනය වීම හා පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස අඩුවීමයි. පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ඉතුරුම් පිළිවෙළින් සියයට 14 ක් සහ සියයට 70.9 ක් වශයෙන් වර්ධනය වී ඇත. මේ අතර 2016 වසරේ දී ශුද්ධ විදේශීය වර්තන සංක්‍රාම සියයට 11.6 කින් වර්ධනය වීම හේතුවෙන් දේශීය ඉතුරුම් සහ ශුද්ධ විදේශීය පෞද්ගලික සංක්‍රාම හා විදේශ ශුද්ධ සාධක ආදායමෙන් සමන්විත ජාතික ඉතුරුම් රු. බිලියන 3,427 දක්වා සියයට 20.2 කින් වර්ධනය වී ඇත. ඒ අනුව, ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස ජාතික ඉතුරුම් අනුපාතය, 2015 වසරේ වාර්තා වූ සියයට 26.0 සිට 2016 වසරේ දී සියයට 28.9 දක්වා වර්ධනය වී ඇත.


වගුව 3.12 | ආයෝජන හා ඉතුරුම් (අ)

| අයිතමය | රු. බිලියන | | ද.දේ.නි. % ලෙස | |
|---------------------------------|------------|---------|----------------|---------|
| | 2015(අ) | 2016(අ) | 2015(අ) | 2016(අ) |
| දේශීය ආයෝජන | 3,115 | 3,724 | 28.4 | 31.5 |
| දේශීය ඉතුරුම් | 2,290 | 2,820 | 20.9 | 23.8 |
| පෞද්ගලික | 2,537 | 2,892 | 23.2 | 24.4 |
| රජය | -247 | -71.7 | -2.3 | -0.6 |
| ආයෝජන - දේශීය ඉතුරුම් පරතරය | 825 | 903.8 | 7.5 | 7.6 |
| විදේශීය ශුද්ධ සාධක ආදායම (ඉ) | -281 | -332.8 | -2.6 | -2.8 |
| විදේශීය ශුද්ධ පෞද්ගලික සංක්‍රාම | 842 | 940 | 7.7 | 7.9 |
| ජාතික ඉතුරුම් | 2,851 | 3,427 | 26 | 29 |

මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2010 වර්ෂය ඇස්තමේන්තු ද.දේ.නි. මූලික කරගත් දත්ත වේ.
 (ආ) සංශෝධිත
 (ඇ) තාවකාලික
 (ඉ) ගෙවුම් ශේෂ ලේඛනයේ දත්ත සමඟ මෙහි ඇස්තමේන්තුගත දත්ත වෙනස් වීමට කාල පමාව හේතු වී ඇත

කෙසේ වෙතත්, 2015 වසරේ රු. බිලියන 825 හා සැසඳීමේ දී ඉතුරුම් ආයෝජන පරතරය රු. බිලියන 904 දක්වා එනම් සියයට 9.6 කින් වර්ධනය වී ඇත.

3.5 රූපසටහන | ඉතුරුම් -ආයෝජන පරතරය



3.5 විදේශීය අංශයේ ප්‍රවණතා

අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහත වැටීමත් ආනයන වියදම ඉහළ යාමත් හේතුවෙන් 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2015 වර්ෂයට සාපේක්ෂව පුළුල් වෙළඳ හිඟයක් සහිතව මන්දගාමී කාර්යසාධනයක් ඇති කරගෙන ඇත. කෙසේවෙතත්, සංචාරක කර්මාන්තය තුළින් ලැබූ ආදායම ඉහළයාමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩිවීමත් හේතුවෙන් ජංගම ගිණුමේ වර්ධනයක් දැකිය හැකි විය. මේ අතර දසවැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලැබූ ඇ.ඩො. මිලියන 1.5 විනිමය හුවමාරු ගිවිසුම මඟින් වූ ලැබීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ඇතුළු දිගු කාලීන ණය හේතුවෙන් මූල්‍ය ගිණුම තවදුරටත් වැඩිදියුණු විය. ඒ සමඟම රජයේ පුරකුම්පත් වල විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ

වගුව 3.13 | විදේශ වෙළඳාම


| අයිතමය | ඇ.ඩො. මිලියන | | | | | | | | | |
|-------------------|--------------|--------|--------|--------|--------|--------|--------|--------|---------|--|
| | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) | |
| අපනයන | 8,111 | 7,085 | 8,626 | 10,559 | 9,774 | 10,394 | 11,130 | 10,546 | 10,310 | |
| කෘෂිකාර්මික අපනයන | 1,976 | 1,836 | 2,305 | 2,528 | 2,332 | 2,581 | 2,794 | 2,481 | 2,326 | |
| කාර්මික අපනයන | 6,112 | 5,228 | 6,097 | 7,992 | 7,371 | 7,749 | 8,262 | 8,017 | 7,940 | |
| බනිත නිෂ්පාදන | 22 | 20 | 24 | 33 | 61 | 52 | 60 | 28 | 29 | |
| වර්ගීකරණය නොකළ | - | - | 199 | 7 | 10 | 12 | 15 | 20 | 15 | |
| ආනයන | 14,091 | 10,207 | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,935 | 19,400 | |
| පාරිභෝගික භාණ්ඩ | 2,007 | 1,565 | 2,476 | 3,654 | 2,995 | 3,182 | 3,853 | 4,713 | 4,319 | |
| අන්තර් භාණ්ඩ | 9,019 | 6,159 | 8,054 | 12,274 | 11,578 | 10,554 | 11,398 | 9,638 | 9,870 | |
| ආයෝජන භාණ්ඩ | 2,852 | 2,093 | 2,758 | 4,286 | 4,590 | 4,253 | 4,152 | 4,567 | 5,198 | |
| වර්ගීකරණය නොකළ | 213 | 390 | 162 | 54 | 28 | 14 | 14 | 16 | 13 | |
| වෙළඳ හිඟය | -5,981 | -3,122 | -4,825 | -9,710 | -9,417 | -7,609 | -8,287 | -8,388 | -9,090 | |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

(අ) නාවකාලික

ලැබීමක් වාර්තා කරන ලදී. ගෙවුම් තුලනය 2016 වර්ෂයේ ඇ.ඩො. මිලියන 500 ක හිඟයක් පෙන්නුම් කරමින් ඉහළ කාර්යසාධනයන් පෙන්නුම් කළ අතර, එය 2015 වසරේ දී ඇ.ඩො. මිලියන 1,488.7 ක හිඟයක් විය. දළ නිල සංචිත 2016 වසර අවසානය වන විට ඇ.ඩො. බිලියන 6.0 දක්වා වර්ධනය විය.


3.6 රූපසටහන | ආනයන, අපනයන සහ වෙළඳ ශේෂයෙහි වර්ධනය (කාර්තුමය)



2016 වසරේ දී අපනයන ආදායම ඇ.ඩො. මිලියන 10,309.7 දක්වා එනම් සියයට 2.2 කින් පහත වැටුණු අතර ආනයන වියදම ඇ.ඩො. මිලියන 19,400.1 දක්වා එනම් සියයට 2.5 කින් වර්ධනය විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 වසරේ වෙළඳ හිඟය 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 8,388.1 ට සාපේක්ෂව එනම් සියයට 8.4 කින් වර්ධනය වී ඇ.ඩො. මිලියන 9,090.3 ක් ලෙස සනිටුහන් විය. අපනයන ආදායම පහත වැටීමට ප්‍රධානතම හේතුව වූයේ ජාත්‍යන්තර වෙළඳපොළ මිල ගණන් පහත වැටීමත් සමඟ ප්‍රවාහන උපකරණ, බනිත තෙල් නිෂ්පාදන, තේ සහ කුළුබඩු අපනයන කාර්යසාධනය පහත වැටීමයි. කෙසේවෙතත්, එම කාලපරිච්ඡේදය තුළ රෙදිපිළි හා ඇඟළුම්, ආහාර පාන සහ දුම්කොළ හා පොල් අපනයනය

මගින් ලද ආදායමෙහි ප්‍රගතියක් අත්පත් කර ගන්නා ලදී. රථවාහන, ඉන්ධන සහ පොහොර ආනයනය සඳහා දැරූ වියදමෙහි අඩුවීමක් දැකිය හැකි වුවද යන්ත්‍රසූත්‍ර සහ උපකරණ, රෙදිපිළි සහ නිමි ඇඳුම් රත්තරන්, ගොඩනැගිලි අමුද්‍රව්‍ය, සීනි, බෙහෙත් සහ ඖෂධ නිෂ්පාදන ආනයනය සඳහා දැරූ වියදම ඉහළ යාම හේතුවෙන් සමස්ත ආනයන වියදමෙහි වැඩිවීමක් දක්නට ලැබුණි. සංචාරක ආදායම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 2,980.7 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 3,518.5 දක්වා වර්ධනය විය. තවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 7,241.5 දක්වා සියයට 3.7 කින් වර්ධනය විය.


3.7 රූපසටහන | වෙළඳ ශේෂය



2015 වසර අගදී ඇ.ඩො. බිලියන 7.3 ක්ව පැවති දළ නිල සංචිත 2016 වසර අවසානයේ දී ඇ.ඩො. බිලියන 6.0 ක් ලෙස සටහන් විය. දළ නිල සංචිත තැන්පතු ලබාගන්නා සංස්ථාවලට අයත් විදේශ වත්කම් ඇතුළු සමස්ත විදේශ වත්කම් ඇ.ඩො. බිලියන 8.4 ක් වූ අතර, එය මාස 5.2 ක ආනයන වලට සමාන විය. 2016 වසරේ දී ඇ.ඩො.ලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.8 කින් අවප්‍රමාණ විය. මේ සමඟම, 2016 වර්ෂයේ දී රජය සුරැකුම්පත්වල විදේශ ආයෝජන ඇ.ඩො. මිලියන 325 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කරන ලදී. එම 2015 වසරේ දී ඇ.ඩො. මිලියන

1,093.0 ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබුණි. මේ අතර කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ඇ.ඩො. මිලියන 19.1 ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලදී.

3.8 රූපසටහන | අපනයන සංයුතිය




කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සංගමයේ මූල්‍ය අංශය සමඟ ඇතිකරගත් ඇ.ඩො. මිලියන 400 ක සහ ඉන්දියානු මහබැංකුව සමඟ ඇතිකරගත් ඇ.ඩො. මිලියන 700 ක විනිමය හුවමාරු ගිවිසුම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු දිගු කාලීන විදේශීය ණය මඟින් මූල්‍ය ගිණුමට වූ ලැබීම් ද ඉන්දියානු මහබැංකුව සමඟ ඇතිකරගත් ඇ.ඩො. මිලියන 1,100 ක විනිමය හුවමාරු ගිවිසුමට අදාළ මුදල් පියවීම හේතුවෙන් මූල්‍ය ගිණුම මධ්‍යස්ථ කාර්ය සාධනයක් පෙන්වුම් කරන ලදී. මේ අතර ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇ.ඩො. බිලියන 1.5 ක තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකම් (Extended Fund Facility) ලබා ගැනීමේ එකඟතාවයකට පැමිණෙන ලදී. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සහය වීම අපේක්ෂා කෙරේ. ඒ අනුව විස්තීරණ ණය පහසුකමේ පළමු කොටස වශයෙන් ඇ.ඩො. මිලියන 332 ක් ලැබීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සැපයූ ඇ.ඩො. මිලියන 300 ක ඒකාබද්ධ ණය පහසුකම් හේතුවෙන් මූල්‍ය ගිණුම තවදුරටත් ශක්තිමත් විය. කෙසේ වෙතත් 2016 වසරේ දී රජයට ලැබුණ දිගුකාලීන ශුද්ධ ලැබීම් 2015 වසරේ ලැබූ ඇ.ඩො. මිලියන 469.6 සිට ඇ.ඩො. මිලියන 1,287.0 දක්වා වර්ධනය විය. මේ අතර ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලෙස ඇ.ඩො. බිලියන 1.5 නිකුත් කළ අතර, එය විදේශීය අංශයේ සිදුකිරීමට නියමිත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් ආයෝජක විශ්වාසය දිනාගෙන විදේශ ආයෝජන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලන තත්ත්වය සහ සංචිත මට්ටම මධ්‍ය කාලීනව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපනයන

ජාත්‍යන්තර වෙළඳපොළ මිල ගණන් පහත වැටීමත්, කෘෂි අපනයන ප්‍රමාණාත්මකව පහත වැටීමත් හේතුවෙන් 2016 වසරේ අපනයන ආදායම 2015 වසරේ වාර්තා

කළ ඇ.ඩො. මිලියන 10,546.5 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 10,309.7 දක්වා සියයට 2.2 කින් සංකෝචනය විය. 2016 වසරේ දී කාර්මික, කෘෂිකාර්මික සහ බනිජ ද්‍රව්‍ය හා අනෙකුත් අපනයන මඟින් ලැබූ ආදායම 2015 වසරට සාපේක්ෂව පිළිවෙලින් සියයට 1.0 කින්, සියයට 6.3 කින් සහ සියයට 9.1 කින් අඩු විය. 2016 වසරේ දී ප්‍රවාහන උපකරණ, බනිජ තෙල් නිෂ්පාදන, තේ සහ කුළුබඩු අපනයනයෙන් ලැබුණු ආදායමෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද රෙදිපිළි සහ ඇඟළුම්, ආහාර පාන වර්ග හා දුම්කොළ සහ පොල් අපනයනයෙන් ලැබුණු ආදායමෙහි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබුණි.

3.9 රූපසටහන | ආනයන සංයුතිය



2016 වර්ෂයේ දී සමස්ත අපනයන ආදායමෙන් සියයට 77.0 ක දායකත්වයක් සැපයූ කාර්මික අපනයන ඇ.ඩො. මිලියන 7,940.1 ක ආදායමක් වාර්තා කරන ලදී. එය 2015 වර්ෂයේ ලැබූ ආදායම හා සැසඳීමේ දී සියයට 1.0 ක අඩුවීමකි. ප්‍රවාහන උපකරණ හා බනිජ තෙල් නිෂ්පාදන අපනයනය පහත වැටීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලදී. ප්‍රවාහන උපකරණ අපනයනය මඟින් 2016 වසරේ දී උපයා ගත් ආදායම ඇ.ඩො. මිලියන 131.5 ක් වූ අතර එය සමස්ත අපනයන ආදායමෙන් සියයට 2.3 ක් විය. 2015 වසරේ දී ලැබූ ආදායම වන ඇ.ඩො. මිලියන 243.7 හා සැසඳීමේ දී එය සියයට 46.0 ක අඩුවීමකි. 2015 වසරේ දී වැලි කැණීම සඳහා වන නෞතන සහ යාත්‍රාවන් අපනයනය කිරීම හේතුවෙන් ඉහළ අපනයන ආදායමක් වාර්තා වී තිබීම මෙම අඩුවීමට හේතු විය.

මේ අතර ඉන්ධන සැපයුම් ප්‍රමාණය හා එහි සාමාන්‍ය මිල පහළ යාම හේතුවෙන් බනිජ තෙල් නිෂ්පාදන අපනයනය මඟින් ලැබූ ආදායම 2015 වසරේ වාර්තා කළ ඇ.ඩො. මිලියන 373.9 ට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 23.3 ක් අඩු වී ඇ.ඩො.මිලියන 286.9 ක් ලෙස වාර්තා විය.

වගුව 3.14 | කෘෂිකාර්මික අපනයන වටිනාකම

| කාණ්ඩය | ඇ.ඩො. මිලියන | | | | | | | | | |
|----------------------------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--|
| | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අ) | |
| තේ | 1,272 | 1,185 | 1,441 | 1,491 | 1,412 | 1,542 | 1,628 | 1,340 | 1,269 | |
| කළු තේ | 1,111 | 1,072 | 1,383 | 1,430 | 1,354 | 1,471 | 1,555 | 1,280 | 1,208 | |
| තොග | 643 | 616 | 567 | 534 | 512 | 561 | 563 | 504 | 473 | |
| පැකට් කළු | 321 | 301 | 607 | 667 | 640 | 693 | 754 | 593 | 547 | |
| මළුවල ඇසුරු | 147 | 156 | 209 | 229 | 203 | 217 | 238 | 183 | 188 | |
| ක්ෂණික තේ | 11 | 10 | 13 | 15 | 11 | 15 | 19 | 16 | 17 | |
| හරිත තේ | 29 | 29 | 44 | 46 | 47 | 56 | 55 | 45 | 44 | |
| අනෙකුත් | 118 | 74 | - | - | - | - | - | - | - | |
| රබර් | 125 | 99 | 173 | 206 | 125 | 71 | 45 | 26 | 33 | |
| සෝල් ක්‍රෝප් | - | 6 | 10 | 16 | 7 | 9 | 9 | 7 | 8 | |
| ලේටෙක්ස් සහ අනෙකුත් ක්‍රෝප් | - | 25 | 63 | 102 | 58 | 38 | 25 | 16 | 18 | |
| ස්වභාවික රබර් ෂීට් | 69 | 46 | 67 | 63 | 38 | 14 | 5 | 2 | 3 | |
| ලේටෙක්ස් ස්වභාවික | 17 | 11 | 15 | 8 | 8 | 2 | 2 | ... | 2 | |
| කුට්ටි රබර් | 23 | 2 | 1 | 2 | 1 | 1 | ... | ... | ... | |
| අනෙකුත් | 16 | 10 | 18 | 15 | 14 | 9 | 4 | 2 | 3 | |
| පොල් | 171 | 166 | 166 | 266 | 209 | 205 | 356 | 352 | 366 | |
| පොල් මද නිෂ්පාදන | 82 | 58 | 56 | 136 | 80 | 86 | 214 | 222 | 216 | |
| අනෙකුත් | 89 | 108 | 110 | 130 | 129 | 119 | 142 | 130 | 150 | |
| අනෙකුත් කෘෂිකාර්මික අපනයන | 243 | 215 | 335 | 379 | 388 | 529 | 511 | 600 | 489 | |
| මුහුදු ආහාර | 165 | 171 | 192 | 185 | 198 | 234 | 253 | 163 | 170 | |
| එකතුව | 1,976 | 1,836 | 2,306 | 2,528 | 2,332 | 2,581 | 2,794 | 2,481 | 2,326 | |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ
 - ලැබී නොමැත
 (අ) තාවකාලික

3.15 වගුව | කාර්මික අපනයන වටිනාකම

| කාණ්ඩය | ඇ.ඩො. මිලියන | | | | | | | | | |
|--|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--|
| | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අ) | |
| රෙදිපිළි සහ ඇඟලුම් | 3,478 | 3,261 | 3,356 | 4,191 | 3,991 | 4,508 | 4,930 | 4,820 | 4,884 | |
| ඇඟලුම් | 3,284 | 3,120 | 3,178 | 3,986 | 3,784 | 4,265 | 4,682 | 4,556 | 4,603 | |
| වියන ලද රෙදි | 66 | 55 | 70 | 85 | 92 | 124 | 90 | 101 | 107 | |
| රෙදි විවිධම ගන්නා කුල් වර්ග | 44 | 42 | 50 | 57 | 58 | 58 | 68 | 63 | 70 | |
| අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය | 84 | 44 | 57 | 64 | 56 | 61 | 90 | 100 | 105 | |
| රබර් නිෂ්පාදන | 542 | 385 | 558 | 885 | 860 | 888 | 890 | 761 | 768 | |
| රබර් වයර් | 337 | 213 | 336 | 569 | 540 | 551 | 564 | 467 | 476 | |
| උලා අත්වැසුම් සහ අනෙකුත් අත්වැසුම් | 117 | 114 | 137 | 181 | 177 | 195 | 176 | 165 | 176 | |
| අනෙකුත් රබර් නිෂ්පාදන | 88 | 58 | 85 | 135 | 143 | 141 | 150 | 130 | 116 | |
| බහිෂ් තෙල් හා රසායනික නිෂ්පාදන | 326 | 208 | 356 | 671 | 580 | 548 | 472 | 500 | 413 | |
| මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ | 514 | 402 | 409 | 532 | 559 | 446 | 394 | 332 | 274 | |
| මැණික් | 76 | 69 | 70 | 95 | 118 | 130 | 173 | 164 | 149 | |
| ඔපදමු දියමන්ති | 418 | 317 | 322 | 414 | 417 | 295 | 198 | 148 | 105 | |
| ස්වර්ණාභරණ | 20 | 17 | 17 | 22 | 24 | 21 | 22 | 19 | 20 | |
| යන්ත්‍ර සහ යන්ත්‍ර උපකරණ | 322 | 187 | 259 | 312 | 297 | 312 | 343 | 294 | 318 | |
| ආහාර, පාන සහ දුම්කොළ | 244 | 183 | 245 | 348 | 284 | 235 | 289 | 307 | 324 | |
| ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන | 62 | 40 | 71 | 142 | 90 | 37 | 43 | 31 | 26 | |
| එළවළු, පළතුරු සහ ඇට වර්ග ආශ්‍රිත සැකසුම් | 49 | 55 | 51 | 61 | 59 | 63 | 80 | 87 | 100 | |
| ධාන්‍ය සැකසුම් | 11 | 9 | 11 | 19 | 20 | 25 | 22 | 21 | 19 | |
| මත්ස්‍ය සැකසුම් | 1 | 1 | 1 | ... | ... | ... | 1 | ... | ... | |
| සකස්කළ දුම්කොළ | 28 | 24 | 26 | 41 | 47 | 49 | 56 | 58 | 73 | |
| අනෙකුත් | 93 | 54 | 85 | 85 | 67 | 61 | 88 | 109 | 105 | |
| අනෙකුත් කාර්මික අපනයන | 686 | 602 | 914 | 1,053 | 801 | 813 | 944 | 1,003 | 960 | |
| එකතුව | 6,112 | 5,228 | 6,097 | 7,992 | 7,371 | 7,749 | 8,262 | 8,017 | 7,940 | |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ
 - ලැබී නොමැත
 (අ) තාවකාලික

2016 වසරේ දී මුළු අපනයනයෙන් සියයට 23.0 ක් වූ කෘෂි අපනයන ඇ.ඩො. මිලියන 2,326.1 ක ආදායමක් උපයා ගනු ලැබූ නමුදු එය පෙර වර්ෂය හා සැසඳීමේ දී සියයට 6.3 ක අඩුවීමක් පෙන්නුම් කරයි. කුළුබඩු, පොල් සහ තේ අපනයනය සැලකිය යුතු ලෙස පහත වැටීම මෙයට මූලික වශයෙන් හේතු විය. 2015 වසරේ ඇ. එ. ජ. ඩො. මිලියන 1340.5 ට සාපේක්ෂව තේ අපනයන වලින් ලද ඉපැයුම් 2016 වසරේ ඇ. එ. ජ. ඩො. මිලියන 1,269 දක්වා සියයට 5.3 කින් පහළ බැසීමට හේතු වූයේ මැද පෙරදිග හා රුසියාව වැනි ගැණුම්කරුවන් ගෙන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ වූ අවිනිශ්චිතතා හේතු කොට ගෙන ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම පහළ යාමත් එමඟින් මිල ගණන් පහළ බැසීමත් ය. තවද, කුළුබඩු වලින් වූ අපනයන ඉපැයුම් 2015 වසරේ ඇ.ඩො. මිලියන 377.4 ක් වූ අතර, 2016 වසරේ එය ඇ.ඩො. මිලියන මිලියන 317.1 දක්වා සියයට 16 කින් සංකෝචනය වීමට හේතු වූයේ ගම්මිරිස්, කරාබුනැටි වෙනුවට කුරුඳු, සාදික්කා, වසාවාසි වැනි වෙනත් කුළුබඩු අපනයනය ඉහළ යාමයි. මේ අතර, රෙදිපිළි හා ඇඟලුම් වලින් වූ ඉපැයුම් ඇ.ඩො. මිලියන මිලියන 4884.1 දක්වා සියයට 1.3 කින් ඉහළ යාමට හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් වලින් ඉල්ලුම වැඩිවීමෙනි. එසේම මූලික ලෝහ හා ලෝහ භාණ්ඩ, සම් භාණ්ඩ, ප්‍රවාහන භාණ්ඩ, ප්‍රවාහන උපකරණ, සපත්තු සහ යන්ත්‍රසූත්‍ර මෙන්ම යාන්ත්‍රික උපකරණ වලින් වූ අපනයන ඉපැයුම් ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද, කාර්මික හා කෘෂිකාර්මික අපනයනවල ඉහළ කාර්යසාධනයක් 2016 වසරේ අග භාගයේ පෙන්නුම් කරන ලදුව ප්‍රධාන පෙළේ වෙළෙඳ රටවල් වෙළෙඳ සබඳතා වැඩිදියුණු වීමත් ගෝලීය ආර්ථික තත්ත්වයෙහි වූ වර්ධනයත්ය.

ආනයන

ආයෝජන භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ ආනයනය වියදම වැඩිවීම හේතුවෙන් 2016 වසරේ දී සමස්ත ආනයන වියදම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 18,934.6 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 19,400.1 දක්වා සියයට 2.5 කින් වර්ධනය විය. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, රෙදිපිළි හා නිම් භාණ්ඩ සහ රත්‍රන් ආනයනය 2016 වසරේ දී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. තවද, ගොඩනැගිලි ද්‍රව්‍ය, සීනි හා පැණි රස ආහාර සහ බෙහෙත් හා ඖෂධ ආනයනය ඉහළ යාම ආනයන වියදම වැඩිවීමට හේතුවිය. කෙසේවෙතත්, 2015 වසර හා සැසඳීමේදී මෝටර් රථ, ඉන්ධන සහ පොහොර ආනයනය 2016 වසර තුළ දී අඩුවීමක් පෙන්නුම් කරයි.

සමස්ත ආනයනයෙන් සියයට 26.8 කින් සමන්විත වන ආයෝජන භාණ්ඩ ආනයනය 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 5,198.0 දක්වා සියයට 13.8 කින් වර්ධනය විය. ඉදිකිරීම් අංශයේ සිදු වූ අඛණ්ඩ වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඉංජිනේරු උපකරණ, විද්‍යුත්

යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ඇතුළු යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 2,278.1 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 2,740.7 දක්වා සියයට 20.3 කින් වර්ධනය විය. ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ දී වාර්තා වූ ඇ.ඩො. මිලියන 1,352.0 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 1,568.7 දක්වා සියයට 16.0 කින් වර්ධනය විය. කෙසේවෙතත්, වාහන උපකරණ ආනයනය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ දී වාර්තා කළ ඇ.ඩො. මිලියන 930.9 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 880.2 දක්වා සියයට 5.5 කින් අඩුවිය.

මේ අතර, අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා කළ ඇ.ඩො. මිලියන 9,638.2 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 9,870.0 දක්වා සියයට 2.4 කින් වර්ධනය විය. ඒ අනුව, රෙදිපිළි සහ නිම් භාණ්ඩ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ දී වාර්තා වූ ඇ.ඩො. මිලියන 2,296.2 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 2,704.9 දක්වා සියයට 17.8 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙම කාලපරිච්ඡේදය තුළ රත්‍රන් වැඩිවශයෙන් ආනයනය කිරීම හේතුවෙන් දියමන්ති, මැණික් සහ ලෝහ කාණ්ඩයට අයත් ආනයන සඳහා දරන ලද වියදම 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 514.4 දක්වා සියයට 218.5 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේවෙතත්, ඉන්ධන ආනයන ධාරිතාවය ඉහළ ගිය ද ජාත්‍යන්තර බණිජ තෙල් මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2016 වසරේ දී ඉන්ධන ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 2,699.6 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 2,481.0 දක්වා සියයට 8.1 කින් පහත වැටුණි.

එසේ වුවද, 2016 වසරේ දී පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 4,713.5 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 4,319.0 දක්වා සියයට 8.4 කින් සංකෝචනය විය. 2016 වසරේ දී මෝටර් රථ ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා කළ ඇ.ඩො. මිලියන 1,359.6 ට සාපේක්ෂව 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 794.8 දක්වා සියයට 41.5 කින් පහත වැටීම පාරිභෝගික භාණ්ඩ ආනයනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය. වාහන ආනයනය කිරීම අධෛර්යමත් කිරීමට රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග වල බලපෑම මෙයින් පිළිඹිබු වේ. මේ අතර, 2016 වසරේ දී එළවළු ආනයනය සඳහා දරන ලද වියදම 2015 වසරේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 396.4 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 373.7 දක්වා සියයට 5.7 කින් පහත වැටුණි. කෙසේවෙතත්, බෙහෙත් සහ ඖෂධ ආනයනය සඳහා 2016 වසරේ දී දරන ලද වියදම 2015 වසරේ වාර්තා කළ ඇ.ඩො. මිලියන 459.8 ට සාපේක්ෂව

ඇ.ඩො. මිලියන 525.8 දක්වා සියයට 14.3 කින් වර්ධනය වී ඇත. තවද, සීනි හා පැණි රස ආහාර ආනයනය සඳහා 2016 වසරේ දී දරන ලද වියදම 2015 වසරේ දී වාර්තා කළ ඇ.ඩො. මිලියන 254.4 ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 344.6 දක්වා සියයට 35.5 කින් වර්ධනය විය. මේ අතර,

චීනය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ජපානය 2016 වසරේ ප්‍රධාන ආනයන සම්භවයන් වූ අතර එය සමස්ත ආනයනයෙන් සියයට 57.0 ක් විය.

3.16 වගුව | ආනයන වටිනාකම

| කාණ්ඩය | ඇ.ඩො. මිලියන | | | | | | | |
|---|--------------|---------------|---------------|---------------|---------------|--------------|--------------|--|
| | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) | |
| පාරිභෝගික භාණ්ඩ | 2,476 | 3,654 | 2,995 | 3,182 | 3,853 | 4,713 | 4,319 | |
| ආහාර හා පාන වර්ග | 1,322 | 1,567 | 1,304 | 1,368 | 1,634 | 1,627 | 1,627 | |
| සීනි | 363 | 426 | 345 | 289 | 256 | 253 | 343 | |
| කිරි සහ කිරි නිෂ්පාදන | 259 | 345 | 307 | 291 | 339 | 251 | 249 | |
| හාල් | 59 | 18 | 24 | 18 | 282 | 135 | 13 | |
| පිටි | 1 | 14 | 5 | 2 | 2 | 2 | 2 | |
| මාළු | 128 | 147 | 134 | 162 | 141 | 218 | 234 | |
| අනෙකුත් ආහාර හා පාන වර්ග | 512 | 617 | 489 | 607 | 614 | 768 | 787 | |
| අර්තාපල් | 36.9 | 35.7 | 22.7 | 28.5 | 35.8 | 36 | 32 | |
| මිරිස් | 44.2 | 82.4 | 46.4 | 49.3 | 59.6 | 77 | 93 | |
| ලුණු | 96.0 | 86.0 | 51.9 | 100.1 | 65.3 | 122 | 100 | |
| පරිප්පු | 129.0 | 116.8 | 68.9 | 104.1 | 121.2 | 148 | 139 | |
| මුං ඇට | 15.6 | 13.8 | 7.3 | 11.2 | 13.7 | 15 | 16 | |
| පීස් | 14.9 | 18.5 | 19.0 | 19.9 | 21.8 | 32 | 26 | |
| කඩල | 17.8 | 26.9 | 25.6 | 20.5 | 20.0 | 24 | 30 | |
| කුරක්කන් | 0.6 | 0.6 | 0.4 | ... | 0.2 | 0 | 1 | |
| තෙල් සහ මේදය | 19.0 | 25.9 | 20.0 | 59.2 | 20 | 33 | 36 | |
| කුළු බඩු | 72.0 | 111.0 | 68.0 | 79.9 | 98 | 113 | 132 | |
| වෙනත් | 66.5 | 99.3 | 158.7 | 134.1 | 172 | 169 | 184 | |
| ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ | 1,154 | 2,087 | 1,691 | 1,814 | 2,219 | 3,086 | 2,692 | |
| වාහන | 455 | 881 | 495 | 582 | 897 | 1,360 | 795 | |
| ගෘහ උපකරණ - ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර | 45 | 118 | 118 | 103 | 86 | 120 | 136 | |
| රබර් නිෂ්පාදන | 72 | 83 | 80 | 88 | 90 | 114 | 112 | |
| බෙහෙත් සහ ඖෂධ නිෂ්පාදන | 217 | 348 | 372 | 378 | 381 | 460 | 526 | |
| ගෘහ උපකරණ සහ දූව භාණ්ඩ | 88 | 127 | 117 | 125 | 134 | 150 | 182 | |
| අනෙකුත් | 277 | 530 | 509 | 538 | 632 | 882 | 941 | |
| ඇඟලුම් | 94.4 | 112.0 | 131.9 | 157.6 | 227.0 | 321 | 291 | |
| අනෙකුත් ප්ලාස්ටික් උපකරණ | 20.7 | 33.0 | 35.4 | 515.2 | 608.0 | 53 | 29 | |
| මූලික පොත් | 19.8 | 15.0 | 14.1 | 11.9 | 10.4 | 11 | 13 | |
| විදුලි පංකා | 12.3 | 23.1 | 23.4 | 27.4 | 24.4 | 34 | 42 | |
| සේදීම සඳහා භාවිතා කරන සැකසුම් | 10.6 | 6.0 | 6.0 | 5.6 | 4.3 | 4 | 5 | |
| පුයර වර්ග සහ රූපලාවන්‍ය සැකසුම් | 5.6 | 10.7 | 6.8 | 8.1 | 6.7 | 9 | 14 | |
| ගෑස් උදුන් | 5.0 | 9.4 | 6.4 | 6.8 | 5.7 | 9 | 12 | |
| අන්තර් භාණ්ඩ | 8,054 | 12,274 | 11,578 | 10,554 | 11,398 | 9,638 | 9,869 | |
| පොහොර | 240 | 407 | 311 | 239 | 272 | 290 | 137 | |
| බනිජ තෙල් | 3,041 | 4,795 | 5,045 | 4,308 | 4,597 | 2,700 | 2,481 | |
| රසායනික නිෂ්පාදන | 520 | 702 | 670 | 734 | 808 | 870 | 856 | |
| කඩදාසි සහ සන කඩදාසි | 350 | 427 | 363 | 380 | 490 | 477 | 487 | |
| තිරිඟු සහ ඉරිඟු | 265 | 429 | 364 | 323 | 405 | 357 | 249 | |
| රෙදි පිළි | 1,812 | 2,321 | 2,266 | 2,046 | 2,328 | 2,296 | 2,705 | |
| දියමන්ති සහ වටිනා ලෝහ | 378 | 1,076 | 588 | 483 | 175 | 162 | 514 | |
| මූල ලෝහ | 239 | 354 | 440 | 406 | 478 | 471 | 456 | |
| රථ වාහන හා යන්ත්‍ර කොටස් | 176 | 223 | 211 | 210 | 228 | 264 | 281 | |
| අනෙකුත් අතරමැදි භාණ්ඩ | 1,033 | 1,540 | 1,320 | 1,425 | 1,616 | 1,752 | 1,703 | |
| අර්ධ නිම් යකඩ නිෂ්පාදන | 91 | 157 | 256 | 238 | 168 | n.a. | n.a. | |
| එතලින් බහු අවයවික | 103 | 109 | 99 | 106 | 142 | 147 | 144 | |
| සකස් නොකළ දුම්කොළ | 31 | 52 | 71 | 62 | 70 | 83 | 68 | |
| පාම් තෙල් (පිරිසිදු කළ) | 68 | 161 | 67 | 81 | 123 | 111 | 84 | |

3.16 වගුව | ආනයන වටිනාකම (සම්බන්ධිතය...)

| කාණ්ඩය | ඇ.ඩො. මිලියන | | | | | | |
|----------------------------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
| ආයෝජන භාණ්ඩ | 2,758 | 4,286 | 4,590 | 4,253 | 4,152 | 4,567 | 5,198 |
| යන්ත්‍ර සූත්‍ර හා උපකරණ | 1,339 | 2,141 | 2,356 | 2,222 | 2,131 | 2,278 | 2,741 |
| රෙකෝඩර්ස් සහ බැටරි | 87 | 124 | 138 | 152 | n.a. | 17 | 17 |
| වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ -භාවිතා කළ | 63 | 81 | 87 | 92 | 104 | 117 | 137 |
| වයර් කේබල් (විද්‍යුත්) | 38 | 33 | 32 | 34 | 33 | 37 | 31 |
| ගෑස් සිලින්ඩර (කර්මාන්ත සඳහා) | 6 | 12 | 0 | - | - | - | - |
| ප්‍රවාහන උපකරණ | 593 | 1,065 | 992 | 668 | 707 | 931 | 880 |
| ගොඩනැගිලි ද්‍රව්‍ය | 822 | 1,076 | 1,237 | 1,357 | 1,309 | 1,352 | 1,569 |
| යකඩ පයිප්ප සහ විද්‍යුති | 108 | 85 | 84 | 70 | 56 | 70 | 79 |
| අනෙකුත් ආයෝජන භාණ්ඩ | 4 | 4 | 5 | 6 | 5 | 6 | 8 |
| වර්ගීකරණය නොකළ ආනයන | 162 | 54 | 28 | 14 | 14 | 16 | 13 |
| මුළු ආනයන | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,934 | 19,399 |

මූලාශ්‍ර: ශ්‍රී ලංකා රේගුව, ලංකා බැංකු කේන්ද්‍රීය සංස්ථාව, ලංකා අයි.ඕ.සී.සමාගම, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ
 - ලැබී නොමැත
 (අ) නාවකාලික

3.17 වගුව | සේවා ආනයන (දළ වියදම)

| අයිතමය | ඇ.ඩො. මිලියන | | | | | | | | | |
|-----------------------------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|
| | 2005 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(ආ) | 2016(අ) |
| ගමනාගමන සේවා | 470 | 702 | 631 | 817 | 953 | 1,172 | 1,382 | 1,462 | 1,579 | 1,618 |
| පරිගණක සහ තොරතුරු සේවා | - | - | - | - | - | - | 281 | 300 | 327 | 337 |
| ගමන් හා සංචාරක | 314 | 428 | 411 | 453 | 501 | 710 | 1,188 | 1,263 | 1,420 | 1,542 |
| සන්නිවේදන සේවා | 19 | 55 | 54 | 56 | 57 | 68 | 87 | 98 | 102 | 105 |
| ඉදිකිරීම් සේවා | 6 | 6 | 6 | 6 | 7 | 9 | 26 | 29 | 30 | 29 |
| රක්ෂණ සේවා | 34 | 47 | 46 | 50 | 55 | 64 | 85 | 90 | 92 | 89 |
| මූල්‍ය සේවා | - | - | - | - | - | - | - | 350 | 380 | 403 |
| අනෙකුත් ව්‍යාපාර සේවා | 322 | 330 | 319 | 348 | 373 | 464 | 383 | 58 | 63 | 67 |
| රජයේ වියදම් (අන් කැනක සඳහන් නොවන) | 37 | 35 | 35 | 38 | 39 | 51 | 73 | 77 | 79 | 68 |
| එකතුව | 1,202 | 1,603 | 1,501 | 1,768 | 1,985 | 2,538 | 3,505 | 3,725 | 4,072 | 4,259 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව
 - ලැබී නොමැත
 (අ) නාවකාලික
 (ආ) සංශෝධිත

3.18 වගුව | සේවා අපනයන (දළ ආදායම)


| අයිතමය | ඇ.ඩො. මිලියන | | | | | | | | | |
|-----------------------------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|
| | 2005 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(ආ) | 2016(ආ) |
| ගමනාගමන සේවා | 685 | 1,000 | 865 | 1,162 | 1,392 | 1,634 | 1,784 | 1,923 | 2,105 | 2,250 |
| පරිගණක සහ තොරතුරු සේවා | 82 | 230 | 245 | 265 | 355 | 448 | 604 | 628 | 677 | 724 |
| ගමන් හා සංචාරක | 429 | 342 | 350 | 576 | 830 | 1,039 | 1,715 | 2,431 | 2,981 | 3,518 |
| සන්නිවේදන සේවා | 44 | 81 | 80 | 83 | 85 | 109 | 114 | 120 | 128 | 134 |
| ඉදිකිරීම් සේවා | 29 | 40 | 40 | 42 | 43 | 50 | 55 | 58 | 60 | 63 |
| රක්ෂණ සේවා | 73 | 68 | 75 | 80 | 91 | 107 | 109 | 115 | 119 | 121 |
| මූල්‍ය සේවා | - | - | - | - | - | - | - | 256 | 254 | 252 |
| වෙනත් ව්‍යාපාර සේවා | 188 | 222 | 219 | 245 | 266 | 387 | 275 | 43 | 42 | 42 |
| රජයේ වියදම් (අන් කැනක සඳහන් නොවන) | 21 | 21 | 19 | 21 | 22 | 27 | 28 | 31 | 31 | 33 |
| එකතුව | 1,551 | 2,004 | 1,892 | 2,474 | 3,084 | 3,800 | 4,685 | 5,605 | 6,397 | 7,137 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව
 - ලැබී නොමැත
 (අ) නාවකාලික
 (ආ) සංශෝධිත

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ

2016 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2015 වසරේ වාර්තා වූ ඇ. ඩො. මිලියන 6,980.3 ට සාපේක්ෂව ඇ. ඩො. මිලියන 7,242 දක්වා සියයට 3.7 කින් වර්ධනය විය. 2016 වසරේ දී විදේශ රැකියා සඳහා විගමනය වූ මුළු ශ්‍රමිකයන් ගණන 242,930 ක් වූ අතර, එය 2015 වසරේ දී වාර්තා වූ 263,443 ට සාපේක්ෂව සියයට 7.8 ක අඩුවීමකි. වෘත්තිකයන් ඇතුළු පුහුණු සේවක කාණ්ඩයට අයත් සංක්‍රමණ සියයට 5.5 කින් වැඩි වුවද, අර්ධ-පුහුණු සහ නුපුහුණු සේවක කාණ්ඩයට අයත් සංක්‍රමණිකයින් සියයට 8.8 කින් අඩු වී ඇත. තෙල් අපනයනය කරන රටවල පැවති හු-දේශපාලනික අස්ථාවර භාවය හේතුවෙන් ඛනිජ තෙල් මිල පහත වැටීම මැද පෙරදිග රටවල ආදායම් තත්ත්වය පහළ යාමටත්, කාන්තාවන් ගෘහ සේවිකා ඇබැර්තු සඳහා විදේශගත වීමෙන් ඇතිවූ සමාජයීය ගැටළුත් හේතුවෙන් නුපුහුණු සේවක කාණ්ඩයේ සේවා සංක්‍රමණවල අඩුවීම එම කාණ්ඩයේ සේවක ප්‍රේෂණ අඩුවීමට හේතුවිය. තවද, නුපුහුණු ශ්‍රමික සංක්‍රමණ අධෛර්යමත් කිරීමටත්, අර්ධ-පුහුණු සහ වෘත්තිකයන් ඇතුළු පුහුණු ශ්‍රමිකයන් ඉහළ ආදායම් ලබන රටවල් සඳහා වන සංක්‍රමණ දිරිගැන්වීමටත්, රජය විසින් ගන්නා ලද අඛණ්ඩ පියවර සේවක ප්‍රේෂණවල මෙම ව්‍යුහාත්මක පරිවර්තනයට හේතු සාධක විය.

3.10 රූපසටහන | සේවක ප්‍රේෂණ



සංචාරක අංශයේ ඉපැයීම්

සංචාරක අංශයේ සිදු කරන ලද උපායමාර්ගික ආයෝජන කැපී පෙනෙන ලෙස වැඩිවීම 2016 වසරේ දී සංචාරක කර්මාන්තයේ ඉපැයීම් අඛණ්ඩව වර්ධනය විය. 2015 වසරේ දී ඇ.ඩො. මිලියන 2,981 ක් වූ සංචාරක ඉපැයීම් වලට සාපේක්ෂව 2016 වසරේ දී සංචාරක පැමිණීම් සහ සංචාරක වියදමෙහි සාමාන්‍ය වැඩිවීම හේතුවෙන් සංචාරක ඉපැයීම් ඇ.ඩො. මිලියන 3,518 දක්වා සියයට 18.0 කින් වර්ධනය විය. 2015 වසරේ දී සංචාරක පැමිණීම් 1,798,380 ක් වූ අතර එය 2016 වසරේ දී 2,050,832 දක්වා සියයට 14.0 කින් වර්ධනය විය. තවද, සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම 2015 වසරේ දී ඇ.ඩො. 164.1 ක සමග සැසඳීමේ දී 2016 වසරේ දී එය ඇ.ඩො. 168.2

දක්වා වැඩිවිය. එමෙන්ම, සංචාරකයෙකු මෙරට රැඳී සිටින සාමාන්‍ය කාලය 2015 වසරේ වාර්තා වූ දින 10.1 සිට 2016 වසරේ දී දින 10.2 දක්වා සුළු වශයෙන් වැඩිවිය. මේ අතර, ඉන්දියාව 2016 වසරේ දී මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණී රට ලෙස වාර්තා වූ අතර, එය සංචාරක පැමිණීම් 356,729 ක් විය. චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය පිළිවෙලින් අනෙකුත් ප්‍රධානතම සංචාරක සම්බවයන් වූ අතර මෙම රටවල් වලින් ලංකාවට පැමිණී සංචාරකයන් සංඛ්‍යාව 2016 වසරේ දී සියයට 51.0 ක් විය. 2020 වසර වන විට සංචාරක පැමිණීම් මිලියන 4.5 කට පහසුකම් සැපයීමේ අරමුණින් සංචාරක යටිතල පහසුකම් සංවර්ධන සඳහා අඛණ්ඩව ආයෝජන සිදු කිරීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ සංචාරක කර්මාන්තයේ ඉහළ කාර්යසාධනයක් අපේක්ෂා කෙරේ.

ගෙවුම් ශේෂය සහ විදේශ සංචිත

මූල්‍ය ගිණුම සුළු වශයෙන් වර්ධනය වීම මධ්‍යයේ වර්තන ගිණුමේ හිඟය පුළුල් වීම හේතුවෙන් 2015 වසරේ දී ඇ.ඩො. මිලියන 1,489 ක් ලෙස වාර්තා වූ ගෙවුම් ශේෂයේ සමස්ත ශේෂය 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 500 ක හිඟයක් වාර්තා කරන ලදී.


2016 වසරේ දී සෘජු විදේශ ආයෝජන අඩු වීමේ ප්‍රවණතාවයත් සමඟ සහ ණය සේවාකරණ ගෙවීම් අඛණ්ඩව ඉහළ යාම මූල්‍ය ගිණුම කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇත. ඒ සමඟම, 2015 වසර අවසානයේ දී ඇ.ඩො. මිලියන 5,029 ක් ලෙස වාර්තා වූ ශුද්ධ විදේශ සංචිත 2016 වසරේ දී ඇ.ඩො. මිලියන 4,529 දක්වා අඩු විය. මේ අතර, දළ නිල සංචිත 2015 වසර අවසානයේ දී ඇ.ඩො. බිලියන 7.3 සිට 2016 වසර අවසානයේ දී ඇ.ඩො. බිලියන 6.0 දක්වා අඩු වූ අතර, එය ආනයනික මාස 3.7 කට සමාන විය. දස වන ඇමරිකානු ඩොලර් බැඳුම්කර නිකුතුව සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ප්‍රදානය කරන ලද පළමු ද්විත්ව ණය වාරිකය වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ ඒකාබද්ධ ණය මගින් 2016 වසරේ දී ගෙවුම් තුලනය ප්‍රධාන වශයෙන් මූල්‍යනය කරන ලදී. මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇ. ඩො. බිලියන 1.5 ක තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ ගිවිසුමකට ද එළඹෙන ලදී.

3.19 වගුව | ගෙවුම් ශේෂය : 2009 - 2016

| අයිතමය | ඇ.ඩො. මිලියන | | | | | | | |
|--------------------------------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(අ) |
| වෙළඳ ශේෂය | -3,122 | -4,825 | -9,710 | -9,417 | -7,609 | -8,287 | -8,388 | -9,090 |
| අපනයන | 7,085 | 9,626 | 10,559 | 9,774 | 10,394 | 11,130 | 10,546 | 10,310 |
| ආනයන | 10,207 | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,935 | 19,400 |
| සේවා (ශුද්ධ) | 391 | 707 | 1,099 | 1,262 | 1,180 | 1,880 | 2,325 | 2,879 |
| ලැබීම් | 1,892 | 2,474 | 3,084 | 3,800 | 4,685 | 5,605 | 6,397 | 7,138 |
| ගෙවීම් | 1,501 | 1,768 | 1,985 | 2,538 | 3,505 | 3,725 | 4,072 | 4,259 |
| ආදියම (ශුද්ධ) | -488 | -617 | -647 | -1,219 | -1,751 | -1,808 | -2,013 | -2,184 |
| ලැබීම් | 116 | 323 | 467 | 142 | 132 | 155 | 127 | 120 |
| ගෙවීම් | 603 | 940 | 1,114 | 1,361 | 1,883 | 1,963 | 2,140 | 2,304 |
| තෘණීය, සේවා සහ ආදායම් (ශුද්ධ) | -3,219 | -4,735 | -9,258 | -9,374 | -8,180 | -8,215 | -8,076 | -8,395 |
| ජංගම සංක්‍රාම (ශුද්ධ) | 3,005 | 3,660 | 4,643 | 5,392 | 5,639 | 6,227 | 6,193 | 6,453 |
| පෞද්ගලික සංක්‍රාම (ශුද්ධ) | 2,927 | 3,608 | 4,583 | 5,339 | 5,619 | 6,199 | 6,167 | 6,434 |
| ලැබීම් (සේවක ප්‍රේෂණ) | 3,330 | 4,116 | 5,145 | 5,985 | 6,407 | 7,018 | 6,980 | 7,242 |
| ගෙවීම් | 403 | 508 | 562 | 646 | 788 | 819 | 814 | 807 |
| නිල සංක්‍රාම (ශුද්ධ) | 77 | 52 | 60 | 53 | 21 | 28 | 27 | 19 |
| ජංගම ගිණුම | -214 | -1,075 | -4,615 | -3,982 | -2,541 | -1,988 | -1,883 | -1,942 |
| ප්‍රාග්ධන ගිණුම | 233 | 164 | 164 | 130 | 71 | 58 | 46 | 26 |
| ජංගම සහ ප්‍රාග්ධන ගිණුම | 19 | -911 | -4,451 | -3,851 | -2,470 | -1,930 | -1,837 | -1,916 |
| මූල්‍ය ගිණුම (අ) | 2,361 | 2,713 | 4,098 | 4,263 | 3,064 | -1,536 | -2,312 | -2,117 |
| දිගුකාලීන ප්‍රාග්ධනය (ශුද්ධ) | 1,303 | 2,380 | 3,308 | 2,587 | 2,314 | -1,939 | -2,562 | -2,742 |
| සෘජු ආයෝජන (ශුද්ධ) | 384 | 435 | 896 | 871 | 868 | -827 | -627 | -661 |
| පුද්ගලික දිගුකාලීන (ශුද්ධ) | 79 | 149 | 175 | 724 | 605 | | | |
| රජයේ දිගුකාලීන (ශුද්ධ) | 840 | 1,796 | 2,237 | 992 | 841 | | | |
| ණය සුරැකුම්පත් (ශුද්ධ) | | | | | | | | |
| වාණිජ බැංකු දිගුකාලීන (ශුද්ධ) | | | | | | | | |
| සංචිත වත්කම් (ශුද්ධ) | | | | | | | | |
| වෙනත් දිගුකාලීන (ශුද්ධ) | | | | | | | | |
| කෙටිකාලීන (ශුද්ධ) | 1,058 | 334 | 790 | 1,676 | 750 | | | |
| එස්. ඩී. ආර්. සඳහා වෙන් කිරීම් | | | | | | -6 | -2 | -5 |
| වැරදි හා අන්හැරීම් | | | | | | 393 | -476 | -201 |
| සමස්ත ශේෂය (ගෙවුම් ශේෂය) | 2,725 | 921 | -1,059 | 151 | 985 | 1,369 | -1,489 | -500 |
| ද.දේ.කි. % ලෙස | | | | | | | | |
| වෙළඳ හිඟය | -7.4 | -8.5 | -14.9 | -13.8 | -10.2 | -10.4 | -10.4 | -11.2 |
| ජංගම ගිණුමේ හිඟය | -0.5 | -1.9 | -7.1 | -5.8 | -3.4 | -2.5 | -2.3 | -2.4 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) තාවකාලික
 (ආ) සංශෝධිත
 (ඇ) 2012 වසරේ සිට ගෙවුම් තුළ අත්පොත 6 ක් (BPM 6) නව වර්ගීකරණය පදනම්ව මූල්‍ය ගිණුම තුළ අතිරේක උපාංග ඇතුළත් කර ඇත.

3.11 රූපසටහන | ගෙවුම් ශේෂය




3.6 මුදල් අංශයේ සංවර්ධනය

2016 වසර තුළ දී ආර්ථිකයේ ඉල්ලුම වැඩි වීම නිසා ඇතිවන පීඩනය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL)


මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පියවර කිහිපයකින් දැඩි කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළ තුළ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය අවශෝෂණය කර ගැනීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 2016 වසරේ ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිශතාංක 1.50 කින් සියයට 7.50 දක්වා ඉහළ නංවන ලදී. එමෙන්ම, 2016 පෙබරවාරි මාසයේ දී රට තුළ පවත්නා ඉහළ උද්ධමනයට ප්‍රතිචාර වශයෙන්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR), සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සහ පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 8.00 දක්වා ඉහළ නංවන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීම සඳහා 2016 ජූලි මාසයේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) පදනම් අංක 50 කින් සහ පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.50 දක්වා තවදුරටත් ඉහළ නංවන ලදී.

උද්ධමන පීඩනය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නීත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නීත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25 කින් පිළිවෙලින් සියයට 7.25 සහ සියයට 8.75 දක්වා 2017 මාර්තු මස දී ඉහළ දැමීම මගින් මූල්‍ය ප්‍රතිපත්තිය නැවත දැඩි කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කෙටි කාලීන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එහි බලපෑම මූල්‍ය ආයතන වල ණය සහ තැන්පතු සඳහා වන පොලී අනුපාතික දක්වා ක්‍රමයෙන් සම්ප්‍රේෂණය විය. 2016 වසර අවසානයේ දී, බරිත සාමාන්‍ය ඒකීන මුදල් අනුපාතිකය (AWCMR) සියයට 8.42 ක් දක්වා ද මාසික බරිත සාමාන්‍ය අර්පණ ණය පොලී අනුපාතිකය (AWPLR) සියයට 11.73 දක්වා ද වැඩි විය.

3.12 රූපසටහන | සංචිත මුදල් සහ පුද්ගලික අංශය සඳහා ණය සැපයුම් වර්ධනය



3.13 රූපසටහන | පුද්ගලික අංශය සඳහා ණය සැපයුමෙහි වර්ධනය සහ වෙළඳ හිඟය



මේ අතරතුර, 2015 දෙසැම්බර් අවසානයේ දී පැවති බරිත සාමාන්‍ය ඵලදා අනුපාතික යන්ට සාපේක්ෂව දින 91, දින 182 සහ දින 364 යන භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතික 2016 දෙසැම්බර් අවසානය වන විට, පිළිවෙලින් පදනම් අංක 227 කින්, 280 කින් සහ 287 කින් ඉහළ යන ලදී. ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් අනුව යමින්, 2016 වසර අවසානයේ දී බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) පදනම් අංක 197 කින් සියයට 8.17 දක්වා ඉහළට ගිය අතර බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) 2016 වසර අවසානයේ

දී පදනම් අංක 289 කින් සියයට 10.46 දක්වා ද ඉහළ ගියේය. එමෙන්ම, බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) 2015 වසර අවසානයේ වාර්තා වූ සියයට 10.79 සිට 2016 වසර අවසානයේ දී සියයට 14.37 දක්වා වැඩි විය.

3.20 වගුව | වාණිජ බැංකු විසින් ලබා දුන් ණය අත්තිකාරම් සහ නොපියවූ ණය (අ) (ආ)


| අයිතමය | රු. බිලියන | | | |
|----------------------------------|----------------|----------------|----------------|------------------|
| | 2014 | 2015 | 2016 | 2016/2015 % වෙනස |
| කාමිකර්ම සහ ධීවර | 287.3 | 309.0 | 361.5 | 17.0 |
| එයින් | | | | |
| නේ | 68.5 | 72.7 | 82.4 | 13.3 |
| රබර | 20.8 | 18.5 | 23.8 | 29.0 |
| පොල් | 7.8 | 12.2 | 16.3 | 33.6 |
| වී | 16.9 | 19.0 | 28.9 | 52.1 |
| ඵලවළු, පළතුරු සහ සුළු ආහාර බෝග | 16.4 | 20.0 | 25.1 | 25.4 |
| ධීවර | 11.7 | 11.0 | 14.0 | 27.0 |
| කර්මාන්ත | 1,118.0 | 1,397.5 | 1,707.5 | 22.2 |
| එයින් | | | | |
| ඉදිකිරීම් | 469.8 | 639.2 | 811.2 | 26.9 |
| ආහාරපාන | 71.1 | 85.4 | 95.3 | 11.6 |
| රෙදිපිළි සහ ඇඟලුම් | 148.5 | 129.9 | 159.4 | 22.7 |
| යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන උපකරණ | 101.0 | 87.5 | 102.8 | 17.5 |
| සේවා | 709.3 | 950.9 | 1,287.6 | 35.4 |
| එයින් | | | | |
| තොග සහ සිල්ලර වෙළඳාම | 230.8 | 273.0 | 387.3 | 41.9 |
| සංචාරක | 76.8 | 102.9 | 138.7 | 34.8 |
| මූල්‍ය හා ව්‍යාපාර සේවා | 147.5 | 217.6 | 308.1 | 41.6 |
| පුද්ගලික ණය සහ අත්තිකාරම් | 651.6 | 771.1 | 888.6 | 15.2 |
| එයින් | | | | |
| කල්පවතින පරිභෝජන | 92.0 | 143.5 | 198.1 | 38.0 |
| උකස් | 172.7 | 133.4 | 132.4 | -0.8 |
| එකතුව | 2,766.2 | 3,428.5 | 4,245.1 | 23.8 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) පෞද්ගලික අංශයට ලබාදුන් වාණිජ බැංකු ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සංගණනය මත පදනම් වේ.
 (ආ) ණය, අයිත සහ වට්ටම් කළ බිල්පත් අන්තර්ගත වේ. එකතුවෙහි පවත්නා මුදල් ශීර්ෂයන් අන්තර්ගත නොවේ.

මේ අතර, 2016 වසර අවසානයේ දී, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය සියයට 21.9 ක ඉහළ අගයක් වාර්තා කළේය. මූලික වශයෙන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් සඳහා සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2016 වසර අවසානයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වර්ධනය සියයට 18.4 ක් වැනි ඉහළ මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්, ඇතැම්

ප්‍රධාන රාජ්‍ය සංස්ථාවල යහපත් මූල්‍ය තත්ත්වය පිළිබිඹු කරමින් රාජ්‍ය සංස්ථා මගින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අඩුවීමේ ප්‍රවණතාවයක් දකගත හැකිවිය. 2015 වසරට සාපේක්ෂව පෞද්ගලික අංශයට සපයන ලද ණය රු. බිලියන 754.9 කින් ඉහළ ගිය අතර 2016 වසරේ දී එය නිරපේක්ෂව රු. බිලියන 4,205 ක් විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය වර්ගීකරනය අනුව, කර්මාන්ත හා සේවා අංශයන් සඳහා ණය සැපයුම වැඩි වීම ණය වර්ධනය සඳහා මූලික හේතු විය.

3.14 රූපසටහන | මතුපිට උද්ධමනය, ආහාර උද්ධමනය සහ ආහාර නොවන ද්‍රව්‍යවල උද්ධමනය



3.7 උද්ධමනය

2016 වසර ඉහළ අභියෝගාත්මක වසරක් වුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (කො.පා.මි.ද.) (2013 = 100) අනුව වාර්ෂික ලක්ෂ්‍යමය පදනමින් සහ වාර්ෂික සාමාන්‍යය මගින් මනිනු ලබන උද්ධමනය අඩු තනි අගයක අඛණ්ඩව අට වන වරටත් රඳවා තබා ගැනීමට හැකි විය. අභිතකර කාලගුණික තත්ත්වය සහ වැඩි වූ බදු සංශෝධන මේ සඳහා හේතු විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මතුපිට උද්ධමනය සියයට 4.5 ක් විය. 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ අවසානයේ දී කො.පා.මි.ද. අනුව මූලික උද්ධමනය සියයට 6.7 සිට සියයට 5.8 දක්වා පහත වැටුණි.

මේ අතර, සාර්ව ආර්ථිකය පිළිබිඹු කරන දර්ශකයක් ලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට (2013 = 100) අනුව මතුපිට උද්ධමනය ඉහළ යන ප්‍රවණතාවයක් වාර්තා විය. 2015 වසරේ අවසානයේ දී සියයට 4.2 ක් වූ මතුපිට උද්ධමනය 2016 වසර අවසානයේ දී ද නොවෙනස්ව එසේම පැවතුණි. ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය 2015 වසර අවසානයේ දී වාර්තා වූ සියයට 3.8 ට සාපේක්ෂව 2016 වසර අවසානයේ දී සියයට 4.0 ක් දක්වා වැඩිවිය. මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මූලික උද්ධමනය ද 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 5.8 සිට සියයට 6.7 දක්වා ඉහළ යන ලදී. මේ

සඳහා ප්‍රධාන වශයෙන් දඩි නියං තත්ත්වය, බදු සංශෝධන වල බලපෑම සහ ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ වල මිල ඉහළ යාම හේතු විය. වාර්ෂික සාමාන්‍යය මත 2017 මාර්තු මාසයේ දී සියයට 5.6 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 අප්‍රේල් වන විට සියයට 6.0 දක්වා ඉහළ යන ලදී.

3.8 සේවා වියුක්තිය

ආර්ථිකයේ රැකියා අවස්ථා වැඩිවීම හේතුවෙන් 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී සේවා වියුක්ති අනුපාතිකය සියයට 4.7 සිට සියයට 4.4 දක්වා පහළ යන ලදී. 2015 වර්ෂයේ සියයට 3.0 ක් ව පැවති පුරුෂ සේවා වියුක්ති අනුපාතිකය සියයට 2.9 දක්වා අඩුවීමත් ස්ත්‍රී සේවා වියුක්ති අනුපාතිකය සියයට 7.6 සිට සියයට 7.0 දක්වා අඩුවීමත් යන දෙකෙහිම බලපෑම මෙම සමස්ත අඩුවීමට හේතු විය. අධ්‍යාපන මට්ටම අනුව සේවා වියුක්තිය සහ වයස අවුරුදු 15 -24 කාණ්ඩය හැර සියළුම වයස් කාණ්ඩවල සේවා වියුක්ති අනුපාතිකය, 2016 වසරේ පහළ යන ලදී. 2015 වසරේ දී පිළිවෙලින් සියයට 6.4 ක් හා සියයට 9.2 ක් වූ අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) හෝ ඉහළ සුදුසුකම් ලත් අධ්‍යාපන මට්ටම් වල සේවා වියුක්ති අනුපාතිකය 2016 වසරේ දී පිළිවෙලින් සියයට 6.4 සිට 8.3 ක් දක්වා අඩුවිය. වයස් කාණ්ඩ අනුව වයස 25 - 29 අතර සහ 30 - 39 අතර වයස් කාණ්ඩ වල සේවා වියුක්ති අනුපාතිකය පිළිවෙලින් 2016 වසරේ දී සියයට 9.2 දක්වා සහ සියයට 2.4 දක්වා අඩුවිය. කෙසේ නමුත් රට තුළ රැකියා වියුක්තිය අඩු මට්ටමක පැවතිය ද, තරුණ සේවා වියුක්ති අනුපාතිකය තව දුරටත් ඉලක්කම් දෙකක අගයක පවතී. 2015 වසරේ දී වාර්තා කළ සියයට 20.8 ක සේවා වියුක්ති අනුපාතයට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 21.6 ක ඉහළ යාමත් සමගින් තරුණ සේවා වියුක්තිය අඩු කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමුවීම වැදගත් වේ.

3.9 කොටස් වෙළඳපොළ සංවර්ධනයන්

පොලී අනුපාත ඉහළයාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතු කොටගෙන 2016 වසරේ දී කොටස් වෙළඳපොළ කටයුතු මන්දගාමී කාර්යසාධනයක් පෙන්නුම් කරන ලදී. සමස්ත කොටස් මිල දර්ශකය (ASPI), එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 (S&PSL 20) දර්ශකය, වාර්ෂික සාමාන්‍ය පිරිවැටුම, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සහ ශුද්ධ විදේශීය විකුණුම් වර්ෂය තුළ දී අඩුවී ඇත. කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සියළුම සමාගම්වල කාර්ය සාධනය පිළිබිඹු කරන ප්‍රධාන මිල දර්ශකයක් වන සමස්ත කොටස් මිල දර්ශකය 2015 වසර අවසානයට සාපේක්ෂව 2016 වසර අවසානයේ දී ඒකක 6,894.5 සිට ඒකක 6,228.3 දක්වා සියයට 9.7 කින් පහළ බැස ඇත. ඒ හා සමානව එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී පිළිවෙලින් ඒකක

3,625.7 සිට ඒකක 3,494.4 දක්වා අඩු වී ඇත. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 3.6 ක අඩුවීමකි. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය 2015 වසරේ දෙසැම්බර් වලට සාපේක්ෂව 2016 වසරේ දී රු. බිලියන 2,938 සිට රු. බිලියන 2,745 දක්වා අඩුවී ඇති අතර, එය සියයට 6.6 ක පහළ යාමකි. සාමාන්‍ය පිරිවැටුම ද රු. බිලියන 1,060 සිට රු. බිලියන

737 ක කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන අතර එය 2015 වසරට සාපේක්ෂව සියයට 30.5 ක අඩුවීමකි. විදේශීය විකුණුම්වල සමුච්චිත වටිනාකම රු. මිලියන 74,275 දක්වා අඩුවී ඇති අතර එය සියයට 17.3 ක අඩුවීමක් වන අතර විදේශීය ගැණුම් රු. මිලියන 74,625 දක්වා සියයට 11.6 කින් අඩු වී ඇත.

3.21 වගුව | ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියාකාරකම්

| දර්ශකය | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|---|--------|--------|---------|--------|--------|--------|---------|--------|--------|
| සමස්ත කොටස් මිල දර්ශකය (1985=100) | 1,503 | 3,386 | 6,636 | 6,074 | 5,643 | 5,913 | 7,299 | 6,895 | 6,228 |
| මිලංකා මිල දර්ශකය * | 1,631 | 3,849 | 7,061 | 5,229 | 5,119 | - | - | - | - |
| එස්. ඇන්ඩ් පී. එස්.එල්. 20 දර්ශකය | - | - | - | - | 3,085 | 3,264 | 4,089 | 3,626 | 3,496 |
| වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය (රු. බිලියන) | 489 | 1,092 | 2,210 | 2,214 | 2,168 | 2,460 | 3,105 | 2,938 | 2,745 |
| ලැයිස්තු ගත කළ සමාගම් ගණන | 235 | 232 | 242 | 272 | 287 | 289 | 294 | 294 | 295 |
| වාර්ෂික සාමාන්‍ය පිරිවැටුම (රු. බිලියන) | 110 | 142 | 570 | 546 | 214 | 200 | 341 | 1,060 | 737 |
| විදේශීය විකුණුම් (රු. මිලියන) | 52,682 | 43,899 | 118,761 | 68,854 | 33,972 | 60,873 | 83,554 | 89,793 | 74,275 |
| විදේශීය ගැණුම් (රු. මිලියන) | 66,632 | 43,253 | 92,426 | 49,875 | 72,653 | 83,657 | 104,771 | 84,421 | 74,625 |

මූලාශ්‍ර : කොළඹ කොටස් වෙළඳපොළ සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 * 2013 වසර ආරම්භයේ සිට මෙම දර්ශකය ගණනය කිරීම සිදු නොවේ

ප්‍රතිසංස්කරණ

04

4.1 සමාලෝචනය

නව රජයේ ඉලක්ක ලඟාකර ගැනීමේ අරමුණ ඇතිව හා විශේෂයෙන්ම සාර්ව ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාම, ව්‍යාපාර පුළුල් කිරීම හා වර්ධනය සඳහා පාලන ව්‍යුහවල පවතින ප්‍රමාදයන් හා ව්‍යාපාර පරිසරයේ බාධක හා සම්බන්ධ ගැටලු සඳහා විසදුම් ලබාදීම ඉලක්ක කර ගෙන 21 වන සියවසේ නවීන තත්වයන්ට ගැලපෙන අයුරින් නීති හා කාර්ය පරිපාටීන් යාවත්කාලීන කිරීම සඳහා රජය විසින් නෛතික හා අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගෙන තිබේ. මෙම කාලය තුළදී නීති ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා කීපයක් මගින් ශ්‍රී ලංකාව සඳහා වඩාත් කාර්යක්ෂම, සරල හා පෙර නිගමනය කළ හැකි නීති පද්ධති සකස් කිරීම අරමුණු කෙරේ. රජයේ ආර්ථික ඉලක්ක ලඟාකර ගැනීම සඳහා එබඳු පද්ධති අත්‍යාවශ්‍ය වේ.

රාජ්‍ය මූල්‍ය වඩාත් හොඳින් කළමනාකරණය කිරීම, රාජ්‍ය මූල්‍ය කෙරෙහි ශක්තිමත් පාර්ලිමේන්තු පාලනයක් තහවුරු කිරීම, රජයේ සම්පත් භාවිතා කිරීම සඳහා වඩාත් වගවීමක් ලබාදීම සඳහා රජය විසින් විගණන සේවා කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම හා තොරතුරු දැනගැනීමේ පනත වැනි නව යාන්ත්‍රණ හඳුන්වා දී තිබේ.

4.2 ආයෝජන ප්‍රවර්ධන පරිසරය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම

ඉඩම් පැවරීමේ පනත : කලින්ම බදු කුලී ගෙවීමේ අවශ්‍යතාවය දැනට සිදු කෙරෙන ව්‍යාපාර සඳහා සැලකිය යුතු බාධකයක් මෙන්ම එමගින් රටතුලට විදේශ ආයෝජන ප්‍රවේශවීම සඳහා වන පිරිවැය වැඩිකරන හෙයින් එකී අවශ්‍යතාවය අහෝසි කිරීම සඳහා පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනු ලැබීය.

විශේෂ තැන්පතු පනත : විදේශිකයන්ට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනඒම හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අවසරදීම සඳහා විශේෂ තැන්පතු ගිණුම ආරම්භ කිරීමට ඉඩ සලසන පනතකි.

ණය තොරතුරු සේවා පනත

දැනට ණය තොරතුරු කාර්යාංශයේ ඇති ස්වේච්ඡා සාමාජිකත්ව පද්ධතියක් හරහා බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් පමණක් ණය තොරතුරු ලබා දේ. 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ පිහිටුවන ලද මෙම කාර්යාංශය, කාර්යාංශයේ පාර්ශ්වකරුවන් වන ණය ලබාදෙන ආයතනවලට හා

සමකාලීන ලෙස ශ්‍රී ලංකාවේ සිටින ණය ගැණුම්කරුවන් හා ණයගැනීමට අපේක්ෂා කරන්නන්ට ණය තොරතුරු ලබාදීම හා ප්‍රවේශවීම සඳහා බලයලත් එකම අධිකාරිය වේ. බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් පමණක් තොරතුරු ලබාගන්නා කාර්යාංශය නිවැරදි හා සම්පූර්ණ ණය තොරතුරු මගින් ප්‍රතිලාභ ලැබිය හැකි පුළුල් පරාසයක වන වෙනත් පරිශීලකයන් බැහැරකිරීම සඳහා එකී බැංකු සඳහා පමණක් තොරතුරු ලබාදේ.

ණය තොරතුරු පිළිබඳ අවශ්‍යතාවය මූල්‍ය සමාගම්, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, ආයෝජන සමාගම් හා සාර්ව මට්ටමෙන් හා ක්ෂේත්‍ර මට්ටමින් මූල්‍ය හා ණය ගනුදෙනු වල යෙදෙන වෙනත් එවැනි ආයතන ඇතුළුව මූල්‍ය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෙනත් ක්ෂේත්‍ර කරාද පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබේ.

මෙවන් වාතාවරණයක් යටතේ පෞද්ගලික ණය තොරතුරු මගින් රටේ ආර්ථිකය සඳහා ලබාදෙන ධනාත්මක දායකත්වය අවබෝධ කරගනිමින් මුදල් අමාත්‍යාංශය මගින් ණය තොරතුරු සේවා පනත ලෙස නම් කරන ලද පනත් කෙටුම්පත පදනම් කරගෙන නෛතික රාමුවක් නිර්මාණය කර ඇත. මෙහි අවසාන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සුදානම් කර තිබේ.

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත

2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වන පනතකි. පනත දැක්වෙන යෝජනා සංශෝධන සඳහා හඳුන්වා දී තිබේ.

- ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නාමය 'ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම' ලෙස වෙනස් කිරීම.
- ජාතික රක්ෂණ භාර අරමුදල් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 1987 අංක 36 දරණ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ ව්‍යාපාර විනිමය බලපත්‍ර ලෙස ලියාපදිංචි කිරීමෙන් නිදහස් කිරීම.
- රක්ෂණ නියෝජිතයන් ක්‍රමවත් කිරීම.
- සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර හෝ දිගු කාලීන රක්ෂණ ව්‍යාපාර ලියාපදිංචිය සඳහා සුදුසුකම් නියම කිරීම.


4.1 විශේෂ සටහන | ව්‍යාපාර පහසුකිරීමේ ඒකකය (EODB Unit)

රාජ්‍ය අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාමාර්ග මගින් පමණක්ම ආර්ථික සංවර්ධනය ලඟාකර ගත නොහැකි බව අප හොඳින් දන්නා කරුණකි. ආර්ථික සංවර්ධනයේ එන්ජිම ලෙස හඳුනාගෙන ඇති පෞද්ගලික අංශය, ඕනෑම රටක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. වෙනත් ඕනෑම නැගී එන ආර්ථිකයන් මෙන්, නියාමන හා මෙහෙයුම් ක්‍රියාවලියේ ගැලපීමක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල මනා ක්‍රියාකාරීත්වය අඩාල වී ඇත. මෙමගින් රටේ ව්‍යාපාර සංවර්ධනය අඩපණවීම පමණක් නොව ශ්‍රී ලංකාවට නව ආයෝජනයන් ආකර්ෂණයවීම කෙරෙහි ද සෘණාත්මක බලපෑමක් ඇති කරයි. මෙකී බාධක ඉවත්කිරීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට මුදල් අමාත්‍යාංශයේ EODB ඒකකය මගින් 2016 වසර තුළ ගරු මුදල් අමාත්‍යවරයා හා වෙනත් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සංසද පහක් (05) පවත්වා ඇති අතර එමගින් ආයෝජකයන් හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාව මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම විසඳුම් ලබාදෙනු ලැබීය.

2016 වසරේදී EODB ඒකකය වෙත ආසන්න වශයෙන් ගැටළු 150 ක් පමණ ලැබුණු අතර ඉන් 75% ක් සඳහා දැනටමත් විසඳුම් ලබාදී ඇත. ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධ ඉතිරි ගැටළු සඳහා උපායමාර්ගික මට්ටමේ තීරණ ගැනීම, පනත් සංශෝධනය කිරීම, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම, ගැසට් නිවේදන නිකුත් කිරීම ආදී ක්‍රියාමාර්ග අවශ්‍ය කෙරෙන නිසා ඒවා තවමත් විසඳුම් ලබාදීමේ ක්‍රියාවලියේ පවතී.

EODB සංසදවල සංඛ්‍යා ලේඛන අනුව, එහි ආරම්භයේ සිටම, රාජ්‍ය අංශයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ වර්ධනය පෙන්නුම් කරමින් සංසද වෙත ඉදිරිපත් කරනු ලැබූ ගැටළු සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී ඇති බව නිරීක්ෂණය වේ. තවද, විෂය කරුණු හා පාදක කරගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් “ආදායම් හා සම්බන්ධ ගැටළු” වන අතර “රේගුව හා වරාය සම්බන්ධ ගැටළු” ඊළඟට ප්‍රධාන වේ.

4.1 රූපසටහන | EODB ගැටළු වල සංයුතිය



ලෝක බැංකුවේ නවතම “ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය” අනුව, අනෙක් රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ව්‍යාපාර කිරීමේ වාතාවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ තත්වයන් වැඩිදියුණු කරගෙන ඇති අතර 2017 ව්‍යාපාර පහසු කරලීමේ (EODB) ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව “ඉදිකිරීම් බලපත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම”, “ණය ලබාගැනීම” හා “විදුලිය ලබාගැනීම” වැනි සමහර ප්‍රධාන ක්ෂේත්‍රයන්ගෙන් තවමත් පසුගාමී තත්වයක සිටින බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. එබැවින්, EODB සංසදවල අරමුණ වන්නේ, නියාමනය හා මෙහෙයුම් හා සම්බන්ධ ගැටළු හඳුනා ගැනීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම මගින් ව්‍යාපාරවල යෙදීමේ ගෝලීය ශ්‍රේණිගත කිරීම ඉහල නැංවීම සඳහා මාර්ගය සැලසීම හා ශ්‍රී ලංකාව ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කරලීමේ ශ්‍රේණිගත කිරීම අනුව පළමු රටවල් 100 අතරට ගෙන ඒමයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති (සංශෝධන) පනත

නිරීක්ෂණය, ගිණුම්කරණ හා විගණන කේෂත්‍ර පිළිබඳව ලෝක බැංකුව මගින් සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පදනම් කරගෙන අප විසින් අපගේ නීති පද්ධතියට ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් කේෂත්‍ර හඳුනාගෙන තිබේ.

- දැනට පවත්නා පනතේ විධිවිධාන වලට අනුකූලව SLAASMB වෙත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු ව්‍යාපාර (SBEs) වලට එරෙහිව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කිරීමට.
- SLAASMB විෂය පථයට අනුකූලව එහි නම වෙනස් කිරීම හා එයට වෙනත් රටවල ඇති මූල්‍ය වාතාවරණය අධීක්ෂණය කරනු ලබන ආයතන හා සමාන නමක් ලබාදීම.
- දැනට රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් නියාමනය සඳහා යාන්ත්‍රණයක් නොමැති නිසා ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වාදීමට.
- විශේෂ ව්‍යාපාර අස්ථිත්කයන්ගේ මූල්‍ය වාර්තාකරණයේ අඩුපාඩු සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි ලබාගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීමට.
- SLAASMB මගින් හඳුනා ගනු ලැබූ නෛතික හා ක්‍රියාත්මක කිරීමේ ගැටලු විසඳීම සහ අවම කිරීම සඳහා විධිවිධාන හඳුන්වා දීම.
- පවතින පනතට දණ්ඩන හා අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාමාර්ගයක් හඳුන්වාදීමට.

රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන මූල්‍ය විශ්ලේෂණය සඳහා පදනම වන අතර එමගින් හොඳ මූල්‍ය වැඩසටහන් වැඩිදියුණු කිරීම හා අධීක්ෂණය කිරීම මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ විමර්ශන සිදු කිරීමේදී වැදගත් කාර්යාභාරයක් ඉටු කෙරේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 1986 රජයේ මූල්‍ය සංඛ්‍යා ලේඛන අත්පොත (GFSM) නිකුත් කිරීම මගින් යළි සකස් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

මූල්‍ය ගණුදෙනු (සංශෝධන) පනත

2006 අංක 06 දරණ මූල්‍ය ගණුදෙනු වාර්තාකරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනතකි.

මෙම සංශෝධන වල අරමුණ වන්නේ මුදල් විශුද්ධිකරණයට එරෙහිව කටයුතු කිරීමට හා ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු මැඩපැවැත්වීම සඳහා නෛතික විධිවිධාන සැලසීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් Financial Intelligence Unit (FIU) ස්ථාපනය කිරීමයි.

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත

1975 අංක 33 දරණ ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනත සංශෝධනය කිරීම සඳහා වන පනතකි. යෝජිත සංශෝධනවල ප්‍රධාන විෂයන් පහත දැක්වේ.

- සාමාජිකත්වය ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම්
- සාමාජිකත්වයට ඇතුල්වීම සඳහා හඳුනාගනු ලැබූ සුදුසුකම්
- තෝරාගැනීමේ පරිපාටිය
- සාමාජිකයන් සඳහා වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය
- සාමාජික ගාස්තු

නිෂ්පාදන බදු පනත

මෙම නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනතට සිදු කරනු ලබන සංශෝධන මගින්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිෂ්පාදන බදු අයකල යුතු භාණ්ඩ මත තීරු බදු පැනවීම, එකතු කිරීම, අයකර ගැනීම හා ආපසු ගෙවීමට හැකිවන පරිදි විධිවිධාන සැලසීම අපේක්ෂා කෙරේ.

ICT පද්ධතිය හඳුන්වාදීම

දෙපාර්තමේන්තු අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් තහවුරු කර ගනිමින් හා එකිනෙකා සමග සම්බන්ධ වෙන අතරම බදු පදනම පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය මගින් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS), දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය කිරීමේ හා කළමනාකරණය කිරීමේ පද්ධතිය (RAMIS) හා රේගු දෙපාර්තමේන්තුවේ රේගු කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීම සඳහා පියවර ගෙන තිබේ.

4.2 විශේෂ සටහන | රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන (GFS)

රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන (GFS) මූල්‍ය විශ්ලේෂණය සඳහා පදනමක් වන අතර එලදායි රාජ්‍ය මූල්‍ය වැඩසටහන් නිර්මාණය හා අධීක්ෂණය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සුපරීක්ෂාකාරී වීම සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 1986 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොත නිකුත් කරමින් රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන පිළියෙල කිරීමේ ක්‍රමවේදය පිළිබඳව හඳුන්වා දෙන ලදී. රාජ්‍ය අංශයේ වාර්තාකරණය සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ ගෝලීය වැයම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ ප්‍රමිත පැහැදිලි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නව අත්පොතක් 2001 දී හඳුන්වා දෙන ලදී (GFSM¹ 2001). 1986 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොතෙහි ඇතුළත් ක්‍රමවේදයෙහි සැලකිය යුතු නවීකරණයක් හා පුළුල් කිරීමක් නව අත්පොතෙහි ඇතුළත් වේ. මූල්‍යමය නොවන ගනුදෙනු, ගනුදෙනු නොවන වෙනත් ප්‍රවාහ සහ ශේෂ පත්‍ර නව අත්පොතෙහි විශ්ලේෂණ රාමුවේ ඇතුළත් වේ. උපවිච්ච පදනම මත වාර්තා කරන ප්‍රවාහයන්, ගෙවිය යුතු වගකීම් නිරායාසයෙන් ග්‍රහණය කර ගනියි. රජයේ කාර්යය පදනම වෙනුවට ඒකක පදනම මත නිර්වචනය කරන ලද ආයතන රාමුවෙහි විශාල වෙනසක් නව අත්පොතෙහි දැකිය හැකිය.

2001 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොතෙන් හා එහි යාවත්කාලීන කරන ලද රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන 2014 අත්පොතෙන් රටක ආර්ථික ගැටලු හඳුනා ගැනීමට උපකාරී වන අතිරික්තය හෝ ඌනතාවය (ශුද්ධ ණය ගැනීම්/ලබා දීම් හෝ සමස්ත ශේෂය) ඉතා නිරවද්‍යව ගණනය කිරීම සඳහා මඟ පෙන්වීම් ලබා දෙන අතර එයින් ජාතික වන ඉහළ ගුණත්වයෙන් යුතු සංඛ්‍යාන, රටවල් අතර ජාත්‍යන්තර වශයෙන් සංසන්දනය කළ හැකිය. සකස් කරන ලද රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන, ප්‍රධාන වශයෙන්ම රජයේ මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, අනෙකුත් ආර්ථික ප්‍රවාහ පිළිබඳ ප්‍රකාශනය, මූල්‍යයන මාර්ග හා භාවිත පිළිබඳ ප්‍රකාශනය හා ශේෂ පත්‍රය මඟින් ඉදිරිපත් කරන අතර රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන වාර්ෂික පොතෙහි වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ඉහත ප්‍රතිලාභ අත්පත් කර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා රාජ්‍ය මූල්‍ය සංවර්ධනයන් අධීක්ෂණය කිරීම අරමුණු කර ගනිමින් මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන, 1986 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොත සිට 2001 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොත (GFSM 2001) හා එහි යාවත්කාලීන කරන ලද රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන 2014 අත්පොත භාවිතා කිරීමේ මාර්ගයට අවතීර්ණ වෙමින් පවතී. මෙම සංවර්ධනයන්ට පහසුකම් සලසමින්, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල සාමාජිකයන් විසින් තාක්ෂණික සහාය ලබා දීමේ වැඩමුළු කිහිපයක් ශ්‍රී ලංකාවේදී පවත්වන ලද අතර මේ තුළින් ගිණුම් වාර්තා ප්‍රධාන මූලාශ්‍රය කර ගනිමින් අයවැයගත මධ්‍යම රජය සඳහා රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන පිළියෙල කිරීමේ හැකියාවක් ඒ සඳහා සහභාගී වූ නිලධාරීන්ට ලැබුණි. රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන පිළියෙල කිරීමට සහාය වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අදාල දෙපාර්තමේන්තු හා ශ්‍රී ලංකා මහ බැංකුව කමිටුවක් පිහිටුවන ලදී. මෙම කමිටුව මඟින් රජයේ ආයතනික රාමුව පුළුල් කිරීමට නොයෙකුත් පියවර ගෙන ඇති අතර අයවැයගත මධ්‍යම රජයට පරිබාහිර රාජ්‍ය ආයතන ලෙස හඳුනා ගත් ආයතන කිහිපයක් සඳහා රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන සකස් කරමින් පවතී. වර්ෂ 3ක කාල පරාසයක රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන ප්‍රකාශයට පත් කිරීමේ අදහස ඇතිව එම ආයතනවල අවසාන ගිණුම් රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන 2001/14 අත්පොතෙහි ඇති ආකෘතිවලට පරිවර්තනය කෙරෙමින් පවතී. තවදුරටත් ආයතනික රාමුව පුළුල් කිරීම අරමුණු කර ගෙන පළාත් සභාවල මාසික මූල්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය විසින් ලබා ගන්නා අතර පළාත් පාලන ආයතනවල මූල්‍ය තොරතුරු ලබා ගැනීමට යථා කාලයේදී සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.

¹රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන අත්පොත මඟින් රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන සකස් කිරීම සඳහා යොදා ගත හැකි ආර්ථික හා සංඛ්‍යානමය වාර්තාකරණ මූලධර්ම සපයන අතර විශ්ලේෂණාත්මක රාමුවක් තුළ රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාන ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ විස්තර කරනු ලබයි.

4.3 විශේෂ සටහන | රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය

පසුබිම

ඩිජිටල් පරිවර්තනය යන යෙදුම තුළ හුදෙක් වැඩිදියුණු කල හැකි මෙන්ම සහාය කරගත හැකි පාරම්පරික ක්‍රම වලට වඩා පුළුල් වූ අර්ථයක් ගැබ්ව පවතී. නවීන ක්‍රම අළුතින් හඳුන්වාදීම හා නිර්මාණශීලී බව මෙම යෙදුමේ බල සීමාවට (domain) අන්තර් ගත වේ. තව ද ඩිජිටල් තාක්ෂණයේ ජවය ඔස්සේ රජයේ වැඩකටයුතුවල වන පරිවර්තනය සැබෑවකි. නමුත් එයට දිගු කාලයක් ගතවේ. ලොව පුරා තිබෙන රාජ්‍ය ආයතන එම ගමන් මගේ විවිධ අදියරයන් තුළ සිටියි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සෑහෙන දුරට ප්‍රමාද වී හෝ ඩිජිටල් තාක්ෂණය පිළිගෙන ඇති බවත්, එය අතහැර දමා නොමැති බවත් ඩිජිටල් පරිවර්තනය තුළ ඔවුන්ගේ ක්‍රියාදාමයේ, නිපුණතාවයේ හා පුරවැසි සේවා සපයන ආකාරයේ විවිධ මට්ටම්වල පරිනතභාවයන් පෙන්නුම් කරන බවත් පිළිඹිබු කරයි.

මුදල් අමාත්‍යාංශය

මුදල් අමාත්‍යාංශයේ දැනට පවතින ඒකාබද්ධ මහාභාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) වෘත්තීය ක්‍රියාවලීන් පහසු කිරීමට ඉතා වැදගත් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරයි. ස්වයං පරිවර්තනකරණය කිරීමත් සමඟ ආයතනයේ වෘත්තීය ක්‍රියාවලීන් මෙන්ම රාජකාරී ගලා යෑම ද විශාල පරිමාණයෙන් සිදුවේ. රජයේ මුදල් ඵලදායී ලෙස පාලනය හා සැලසුම්කරණය මගින් මුදල් අමාත්‍යාංශයට සහයෝගය ලබාදීමට විශේෂණ රාමුවක් සකස් කිරීම මෙන්ම පූර්ණ වාර්තාකරණය ක්‍රියාත්මක කිරීමත් ඉන් අදහස් කෙරේ. මුදල් අමාත්‍යාංශයේ මූලික කාර්යයන් සහ ගෙවීම් කරන ආයතන ITMIS මගින් ඩිජිටල්කරණය කිරීමට අදහස් කරනු ලබයි. අයවැය සකස් කිරීම, අයවැය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ආදායම් හා වියදම් ගිණුම්කරණය, මහා භාණ්ඩාගාරයේ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය ප්‍රවාහ පිළියෙළ කිරීමට රජයට සහාය දැක්වීම ආදිය මෙයට අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා රේගුව

1993 මුල්භාගයේ රේගු සටහන් ප්‍රකාශන ක්‍රියාවලිය සඳහා ආසිකුඩා (ASYCUDA) ස්වයං පරිගණකගත කිරීම ක්‍රියාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකා රේගුව ඔවුන්ගේ ස්වයං පරිගණකකරණය සනිටුහන් කළේය. ආසිකුඩා ක්‍රමය (ASYCUDA) එයටම ආවේනික වූ පද්ධතියක් ඔස්සේ රේගු කටයුතු හා සම්බන්ධ වී ඇති අතර එය විවෘත සම්මත පද්ධතියක් ලෙස නවීන රේගු පරිපාලනයන්ගෙන් යුත් අනෙකුත් සියළුම කාර්යයන් අන්තර්ගත වන පරිදි පද්ධතිය තුළ පවතින හා එක්රැස්වන රහස්‍ය තොරතුරු මත පදනම් වූ අවදානම් කළමනාකරණය ඔස්සේ වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලබයි. ආසිකුඩා ක්‍රමයේ නවතම තොරතුරු ගෙනහැර දැක්වීම මගින් ආසිකුඩා වර්ල්ඩ් මගින් අනෙකුත් රාජ්‍ය ආයතනවලට සම්බන්ධතාවය ලබාදෙන අතර, “Single Window” යන අදහස මගින් වැදගත් මූලික කටයුතුවලට අවශ්‍ය මඟපෑදීම කරනු ලබයි. එහෙත් දැනට සියළුම සටහන් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන අතර එමෙන්ම අන්තර්ජාල ඉ-ගෙවීම් (E-payments) යාන්ත්‍රණය මගින් සියළුම ගෙවීම් කරනු ලබයි. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් සම්පාදනය කිරීමේ ගිවිසුම යටතේ ඔවුන්ගේ කැපවීම සපුරාලීමට වඩාත්ම පුරවැසියන් සඳහා කේන්ද්‍රගත වූ ඩිජිටල්කරණය මූලික වූ කාර්ය ක්‍රමයක් බිහිකිරීමට ශ්‍රී ලංකා රේගුව මහත් පරිශ්‍රමයක් දරනු ලබයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ක්‍රියාත්මක කිරීම මගින් එහි ඩිජිටල්කරණ පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ලබයි. දේශීය ආදායම්

දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන ක්‍රියාවලිය කාර්යක්ෂම හා වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ යෝධ පිම්මක් ලෙස රැමිස් (RAMIS) ක්‍රමය දැකිය හැකිය. ජාලක ක්‍රමය මත පදනම් වූ සේවාවන් ගණනාවකට පහසුකම් සැලසීම රැමිස් ක්‍රමයේ සැලැස්ම මගින් අපේක්ෂා කරනු ලබන අතර ඒවා නම් ලියාපදිංචිය, අන්තර්ජාලය ඔස්සේ වන බදු ආපසු ගෙවීම, ලිපිගොනුකරණය, බදු ගෙවීම්, අභියාචනා ලබාගැනීම්, අවලංගු කිරීම, මඟ පෙන්වීම හා නිෂ්කාශණ කටයුතු යනාදිය වේ.

අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි ඩිජිටල්කරණය ආරම්භ කිරීම

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අන්තර්ජාලය මගින් එහි විද්‍යුත් ගමන් බලපත්‍ර බලය පැවරීමේ (ETA) පද්ධතිය 2012 දී ආරම්භ කර ඇත. එය විදේශිකයන්ට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සංචාරක විසා ලබාගන්නන් සඳහාය. ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් සමඟ ඉදිරිපත් කරන සියළුම ලියවිලි පරිලෝකන ගත කරනු ලබන අතර එහි ඩිජිටල් අනුරූ (image) පමණක් ලඟ තබාගෙන අයදුම්පත් සමඟ ඉදිරිපත් කළ සියළුම ලියවිලි ආපසු භාරදෙනු ලබයි. කඩදාසි පදනම් කරගනිමින් ලබාගන්නා ඡායාරූප ගමන් බලපත්‍ර සඳහා අවශ්‍ය නොවන අතර මෙම කර්තව්‍යය සඳහා දිවයින පුරා පිහිටි බලයලත් ඡායාරූපාගාර වලින් (studio) එකකින් ලබාගත් ඩිජිටල් ඡායාරූප පමණක් ඉදිරිපත් කළ යුතුවේ. සමහර අවස්ථාවලදී දෙපාර්තමේන්තුව මගින් කල්තබා මගීන්ගේ තොරතුරු ලබාගනු ලබයි.

මූලාරම්භක තොටුපල ඔස්සේ ශ්‍රී ලංකාවට ගුවන්යානා වලින් පැමිණීමට නියමිත අනවශ්‍ය මගීන් වැලැක්වීමට කල්තියා මගීන්ගේ ගොඩබැසීමේ කර්තව්‍යය සඳහා අවශ්‍ය පියවර ගනු ලබමින් සිටියි.

මෝටර් රථ වාහන සඳහා ඉ-සේවාවන් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇත. ඕනෑම වර්ගයක ලියාපදිංචි වාහනයක තොරතුරු සහ නිකුත් කෙරෙමින් පවතින නව ලියාපදිංචි අංක මෙම පද්ධතිය මගින් පරීක්ෂා කිරීමක් කළ හැකිවේ.

අන්තර් ජාලය ඔස්සේ බස්නාහිර පළාතේ වාහන හිමියන්හට ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම ණය කාඩ්පත් මගින් පළාත් මෝටර් ප්‍රවාහන කාර්යාලයේ වෙඩි අඩවිය ඔස්සේ (ඉ- ආදායම් බලපත්‍ර - e-Revenue License) සඳහා ගෙවීම් කළ හැකිවේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ EPF, ඉ- ආපසු ගෙවීම් (e-repayment) ඔස්සේ විද්‍යුත් ගෙවීම් හා සේවකයින්ගේ දායක මුදල් වල තොරතුරු යැවීමේ ක්‍රමය ගැන සොයා බලයි. සේවකයන් 50 කට වඩා ප්‍රමාණයක් ඇති සියළුම සේව්‍යෝජකයන් සඳහා මෙයින් විධානයක් දෙනු ලබන අතර සංවිධානවල පාර්ශවකරුවන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සහ EPF හා ETF අරමුදල් වලට සම්බන්ධ සේවාවන් ඒකාබද්ධ කිරීමට තොරතුරු තාක්ෂණය මගින් මෙම විසඳුම සපයා ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින් ලියාපදිංචි කිරීම විශ්‍රාම වැටුප් කළමනාකරණ ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. එයින් විශ්‍රාමිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වනු ලැබිය හැකි වනවාත් මෙන්ම විශ්‍රාම වැටුප් අංකයක් ස්වයංක්‍රීයව ලබා දෙනු ලබයි. මෙම කාර්යයේ විවිධ අදියරයන්හිදී කෙටි පිණිවිඩ මාර්ගයෙන් විශ්‍රාමිකයින්ට එහි තත්ත්වය දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අනාගත ඩිජිටල් පරිවර්තනය

විවිධ ක්‍රම වලට අනුව ආරක්ෂාව සහතික කරමින් සමස්තයක් ලෙස සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය උදෙසා රජය තම කැපකිරීම විදහා පෙන්වයි. ජාතික ඩිජිටල් අනන්‍යතාවය (NDI) සඳහා විශාලතම තොරතුරු පද්ධතියේ

ටෙන්ඩර් සඳහා ඩොලර් මිලියන 100 කට වඩා වැඩියෙන් වැයකිරීමට බලාපොරොත්තුවේ. සෑම පුරවැසියෙකුටම රහස්‍ය පුද්ගලික අංකයකින් සමන්විත සමීප ක්ෂේත්‍ර සන්නිවේදන (NFC) කාඩ්පතක් ලබාදීම ජාතික ඩිජිටල් අනන්‍යතාවය මගින් සහතික වෙයි. උපතේ සිටම සෑම පුරවැසියෙකුටම අන්තර්ජාලය හරහා ගනුදෙනු කීමට ඩිජිටල් පසුබිමක් පවතින අතර එය ඩිජිටල් අත්සනකින් යුක්ත වන අතර ඩිජිටල් අනුසාරයෙන් රාජ්‍ය ආයතනවලට යැවිය හැකි වීමෙන් අකාර්යක්ෂමතාවය අඩුවීම ද මේ සඳහා යන මූලික පිරිවැය අඩුකිරීම ද බලාපොරොත්තු වේ.

සංකේත මගින් මෘදුකාංගයක් ප්‍රාදේශීය පාසැල්වලට හඳුන්වාදීමට රජය අපේක්ෂා කරයි. ඩිජිටල් උපකරණ සහිත පාසැල් 100 කට නියමු ව්‍යාපෘතියක් ලෙස ඩිජිටල් පන්ති කාමර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති අතර එය ටැබ්ලට් (Tablet) පරිගණකයක් මගින් සවිබල ගැන්වීමක් ලෙස 9 ශේණියෙන් ඉහළ සෑම සිසුවෙකුටම ලබාදීමට බලාපොරොත්තුවේ. Google Loon ව්‍යාපෘතිය මගින් ලෝකයටම සම්බන්ධතාවය ලබාදීමට රජය පියවර ගෙන ඇත. මුළු රටටම 4G LTE ජාලය සැපයීමට එම ව්‍යාපෘතිය මගින් හැකිබව පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

ඉ-ජාතික හැඳුනුම්පත් (e-NIC) ව්‍යාපෘතිය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මූලිකත්වය ගෙන කටයුතු කරයි. නවීන තාක්ෂණික හා ආරක්ෂිත මුහුණුවරකින් යුක්තව e-NIC ක්‍රමය ඔස්සේ හැඳුනුම්පත් නිකුත් කරන අතර කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15 හෝ ඊට වැඩි පුද්ගලයින්ගේ ජීව දත්ත වලින් සමන්විත පරිගණක දත්ත ගබඩාවක් ලෙස ජාතික මට්ටමේ පුද්ගල ලේඛනයක් සකස් කිරීම අදහස් කෙරේ. එහිදී ඇඟිලි සලකුණු ජෛවමිතිකයක් ලෙස හා ICAO සම්මතයන්ට අනුව පිළියෙල කරන ලද ඉ-ජාතික හැඳුනුම්පතක් නිසි වයස සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා නිශ්චිත කාලසීමාවක් තුළ නිකුත් කෙරෙනු ඇත. මෙමගින් පුද්ගලයන් හඳුනාගැනීම මගින් පොදු මහජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම, එදිනෙදා ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීම සහ රටේ ආර්ථික සංවර්ධනය වැඩිකිරීම මෙන්ම ජාතික ආරක්ෂාවට අවශ්‍ය පහසුකම් සැලසීම ද අරමුණු කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය (eDAS) මගින් ඔවුන්ගේ සහතික පත් සහතික කිරීමේ පහසුකම මහජනතාව සඳහා සපයාදී ඇති අතර මිනිත්තු පහක් හා පහළොවක් අතර කාලයක දී තනි කවුන්ටරයක් මගින් මෙම නව විද්‍යුත් ක්‍රමය යටතේ අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේදී සහතිකපත් සහතික කරණු ලබයි.

නවීන තාක්ෂණික ක්‍රමයන් හි මනා අධීක්ෂණය සහ කාලීන යොදාගැනීම් හරහා එහි කුසලතා වලින් ලැබෙන වාසි අත්විඳීමත් ශ්‍රී ලංකාව ක්‍රමානුකූල ඩිජිටල් පරිවර්තනයකට යොමුවෙමින් සිටියි.

4.4 විශේෂිත සටහන | මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වකුලේඛ - 2016

මුදල් අමාත්‍යාංශය

| දිනය | වකුලේඛ අංකය | විෂයය |
|--|---------------------------|--|
| 2016.10.17 | 02/2016 | මුදල් අමාත්‍යාංශය යටතේ ප්‍රසම්පාදන අධීක්ෂණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම |
| 2016.04.26 | 01/2016 | මුදල් අමාත්‍යාංශය යටතේ ප්‍රසම්පාදන අධීක්ෂණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම |
| ජාතික අයවැය දෙපාර්තමේන්තුව | | |
| 2016.12.30 | 04/2017 | හදිසි ආපදා තත්වයකදී ධීවර කටයුතු වල නියැලී සිටියදී මියයන ධීවරයන් සඳහා වන්දි ලබාදීමට අදාළ උපදෙස් |
| 2016.12.30 | 03/2017 | හදිසි ආපදා තත්වයකදී විපතට පත් ජනතාව හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත් ප්‍රදේශ යථා තත්වයට පත් කිරීම සඳහා වන උපදෙස් |
| 2016.12.30 | 04/2016 | හදිසි ආපදා තත්වයකදී ධීවර කටයුතු වල නියැලී සිටියදී මියයන ධීවරයන් සඳහා වන්දි ලබාදීමට අදාළ උපදෙස් |
| 2016.12.28 | 05/2016 | 2017 අයවැය - විශදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය විශදම් කළමනාකරණය |
| 2016.08.02 | NBC- 2016-02 | 2017 අයවැය කැඳවීම - 2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදෙස් |
| 2016.07.31 | NBC -136E | 2008 - අයවැය කැඳවීම 2007-07-25 |
| 2016.06.28 | NBC -130E | බැංකු හරහා දේපල ණය ප්‍රදානය කිරීම |
| 2016.03.15 | NBC- 2016-01 | රාජ්‍ය ආයතන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශ |
| 2016.01.11 | NBC- 2015-06(I) | ජාතික අයවැය මගින් මුදල් සපයන ලද කාර්යයන්හි මූල්‍ය හා භෞතික කාර්යසාධනය අධීක්ෂණය කිරීම |
| කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව | | |
| | 01/2016 (I) | |
| 2016.12.16 | | ව්‍යාපෘතියෙහි කාර්ය මණ්ඩලය හා ගෙවීම් |
| 2016.03.24 | DMS Circular No - 01/2016 | ව්‍යාපෘතියෙහි කාර්ය මණ්ඩලය හා ගෙවීම් |
| භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | | |
| 2016.12.09 | 09/2016 | හිඟ උදාසම් වාර්තා ඉදිරිපත් කිරීම |
| 2016.12.01 | 08/2016 | 2017 වර්ෂය සඳහා වන විසර්ජන පනත යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුව කෙරෙන ගෙවීම් වෙනුවෙන් එක් එක් දෙපාර්තමේන්තු වෙත වාර්ෂික අග්‍රිම සීමාවන් නියම කිරීම සඳහා තොරතුරු කැඳවීම |
| 2016.11.18 | 07/2016 | 2016 වසර සඳහා මුදල් පොත පියවීම සහ අග්‍රිම ගිණුම් පියවීම |
| 2016.10.20 | 06/2016 | රජයේ නිල බැංකු ගිණුම් තුළ අක්‍රීය මුදල් ශේෂයන් දිගින් දිගටම පවත්වා ගෙන යාම |
| 2016.09.15 | TOD- 2016 -05 | 2017 වර්ෂය තුළදී වැටුප්, වැටුප් අත්තිකාරම් සහ විශ්‍රාම වැටුප් ගෙවීම |
| 2016.09.09 | TOD- 2016 -05 (i) | 2016 ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් කලින් ගෙවීම |
| 2016.05.31 | 04/2016 | 2017 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු |
| 2016.05.31 | 03/2016 | 2016.06.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම |
| 2016.01.28 | TOD- 01 2016 | රජයේ සේවකයින්ගේ මාසික වැටුප් ගෙවීම |
| රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව | | |
| 2016.12.27 | 253/2016 | 2017 වසර තුළදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම |
| 2016.12.22 | 254/2016 | 2016 වර්ෂයේ ආදායම් ගිණුම |
| 2016.12.09 | 252/2016 | විසර්ජන ගිණුම - 2016 |
| 2016.10.17 | 251/2016 | 2016 මුදල් වර්ෂයේ ගිණුම් පියවීම |

| දිනය | චක්‍රලේඛ අංකය | විෂයය |
|---|------------------|--|
| 2016.08.03 | 250/2016 (i) | බාහිර පාර්ශ්වයන් සඳහා අන්තිකාරම් මුදල් ගෙවීම ගිණුම්ගත කිරීම |
| 2016.04.01 | SAD249- 2016 | භාණ්ඩාගාර විවිධ තැන්පත් ගිණුම - ගිණුම් තැබීම් කටයුතු විධිමත් කිරීම |
| 2016.01.06 | 248/2016 | එකතු කළ අගය මත බදු ගිණුම් ගත කිරීම |
| කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව | | |
| 2016.06.10 | DMA - 2016 -02 | විදේශීය මූල්‍ය අනුග්‍රහය ලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා අභ්‍යන්තර විගණකවරුන් පත් කිරීම |
| 2016.01.28 | DMA/2009/(I) (i) | ජාත්‍යන්තර විගණන මාර්ගෝපදේශ |
| 2016.01.01 | DMA/2016/01 | රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ අනෙකුත් රජයේ සියලු ආයතන හා ව්‍යාපෘතිවලට අයත් රට වාහනවල දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම |
| වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | | |
| 2016.07.14 | 01/2016 | සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය. |
| 2016.10.21 | 01/2016 (I) | සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය. |
| රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව | | |
| 2017.01.09 | 01/2015 (VI) | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, රැස්කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය. |
| 2016.12.30 | 01/2015 (V) | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, රැස්කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය. |
| 2016.03.16 | 01/2015 (III) | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, රැස්කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය. |
| 2016.02.15 | 01/2015 (II) | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, රැස්කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය. |
| 2016.01.14 | 01/2010 (ii) | ජාතිය ගොඩනැගීමේ බදු ආදායම පළාත් සභා වෙත සම්ප්‍රේෂණය කිරීම. |
| රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව | | |
| 2016.12.16 | PED 05/2016 | රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2016 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම. |
| 2016.10.26 | PED 1/2015 (I) | වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය සමාගම් හි නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම්. |
| 2016.10.19 | PED 4/2016 (i) | රාජ්‍ය ආයතන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශය. |
| 2016.05.30 | 2016/04 | රාජ්‍ය ආයතන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශය. |
| 2016.04.29 | PED- 03/2016 | රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයින්ගේ උපයන වීට ගෙවීම් බදු අයකර ගැනීම |
| 2016.03.08 | PED 02/2016 | රාජ්‍ය ව්‍යවසායන්හි අතිරික්ත සේවකයින් සඳහා වන ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය |
| 2016.03.07 | PED 02/2016 | රාජ්‍ය ව්‍යවසායන්හි අතිරික්ත සේවකයින් සඳහා වන ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය |
| 2016.01.01 | PED 01/2016 | රජයට අයත් සමාගම් හි විගණනය |
| රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව | | |
| 2016.09.30 | 04/2016 (i) | දේශීය අරමුදලින් වන මිලියන 50 දක්වා වූ කාර්යයන් සඳහා ප්‍රසම්පාදන ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් සිදු කිරීම |
| 2016.07.29 | PFD-2016-07S.pdf | ව්‍යවස්ථාපිත සහ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් සමාලෝචනය කිරීම - 2016 අයවැය යෝජනා |
| 2016.06.17 | 06/2016 | යළි නොගෙවනු ලබන ටෙන්ඩර් තැන්පතු ප්‍රතිශෝධනය කිරීම |

| දිනය | චක්‍රලේඛ අංකය | විෂයය |
|------------|------------------------|---|
| 2016.03.31 | 05/2016 | වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය |
| 2016.03.31 | 04/2016 | දේශීය අරමුදලින් වන මිලියන 50 දක්වා වූ කාර්යයන් සඳහා ප්‍රසම්පාදන ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් සිදු කිරීම |
| 2016.02.19 | Circular Letter No. 03 | නැව් භාණ්ඩ ආනයනය කිරීම ලංකා නැව් සංස්ථා මණ්ඩලය (CSCL) සඳහා වෙන් කර දීම |
| 2016.02.19 | 03/2016 | එලබ ඇති ගිවිසුම් හි ගෙවිය යුතු හිඟ මුදල් ගෙවා දැමීම |
| 2016.02.16 | 431 (I) | විදේශගතවීම සඳහා ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම |
| 2016.02.15 | 02/2016 | 1992 මුදල් රෙගුලාසි යටතේ ඇති මුදල් රෙගුලාසි අංක 108 සංශෝධනය කිරීම |
| 2016.01.08 | 01/2016 | රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වන ගෙවීම් සිදු කිරීම |

4.5 විශේෂිත සටහන | ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්

ශ්‍රී ලංකාව, ද්විපාර්ශවික, බහු පාර්ශවික හා රටවල් කීපයක් පාර්ශවකරුවන් වූ වෙළඳ සාකච්ඡාවල සක්‍රීයව නිරතව සිටින අතර ලෝක වෙළඳ සංවිධානයේ (WTO) තීරුබදු හා වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුමේ (GATT) මූලධර්ම හා මාර්ගෝපදේශ අනුව යමින් වෙළඳ ප්‍රතිසංස්කරණ සිදු කර ඇත. ද්විපාර්ශවික, බහු පාර්ශවික හා රටවල් කීපයක් පාර්ශවකරුවන් වූ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා සිදුකර, ඒවා ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර ඇත. 2016 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව, දැනට ක්‍රියාත්මකව පවතින පහත සඳහන් ද්විපාර්ශවික හා බහු පාර්ශවික නිදහස් වෙළඳ ගිවිසුම්වල පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.

- ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA)
- පකිස්තාන් - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSFTA)
- දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA)
- ආසියානු ශාන්තිකර වෙළඳ ගිවිසුම (APTA)
- බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය සඳහා වූ බහු ආංශික (BIMSTEC) නිදහස් වෙළඳ ගිවිසුම

ද්විපාර්ශවීය වෙළඳ හා ආයෝජන වැඩි කිරීම තුළින් දෙරටෙහි ආර්ථිකයන් නගා සිටුවීම ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ (ISFTA) හා පකිස්තාන් - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ (PSFTA) ඉලක්කයන් වේ. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් විසින් ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට කරනු ලබන අපනයනයන්හිදී මුහුණ දෙන තීරුබදු නොවන බාධක සඳහා විසඳුම් ලබා ගැනීමට වාර්තාවක් 2016 වර්ෂයේදී ඉන්දියාවට ඉදිරිපත් කර ඇත. පකිස්තාන් - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වූ බදු ලිහිල් කිරීමේ වැඩසටහනට අදාළ එකඟතාවන් රටවල් දෙක විසින්ම ක්‍රියාත්මක කර ඇති අතර, රටවල් දෙකේම භාණ්ඩ වර්ග 4500 කට වැඩි ප්‍රමාණයකට බදු නිදහස් වෙළඳපල ප්‍රවේශයන් ලබා දී ඇත.

ආසියානු ශාන්තිකර වෙළඳ ගිවිසුමේ (APTA) සාමාජිකයෙකු ලෙස මොන්ගෝලියාව ඇතුළත් කිරීම , හතරවන වටයේ තීරුබදු අනුග්‍රහයන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අනුග්‍රහ ලැයිස්තු සංශෝධනය කිරීම හා ප්‍රභව ස්ථාන නීති සංශෝධනය කිරීම සඳහා ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුමේ ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීමට ආසියානු ශාන්තිකර වෙළඳ ගිවිසුමේ හතලිස්නව වැනි සැසියේදී අමාත්‍ය සභාවෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

සංයෝජිත වර්ගීකරණ 2007 අනුවාදය යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති ඉලක්කම් 6 මට්ටමේ තීරු බදු ලිහිල් කිරීමේ වැඩසටහන, සංයෝජිත වර්ගීකරණ 2012 අනුවාදය අනුව ක්‍රියාත්මක කිරීමට අවසාන වශයෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය සඳහා වූ බහු ආංශික නිදහස් වෙළඳ ගිවිසුමේ (BIMSTEC) සාමාජික රටවල් එකඟ වී ඇත. කෙසේ නමුත් සමහර සාමාජික රටවල්හි අභ්‍යන්තර අනුමැතියන් මේ සඳහා නොලැබීම මත, ඉහත තීරු බදු ලිහිල් කිරීමේ වැඩසටහන 2016 වර්ෂයේදී සිදු කිරීමට නොහැකි විය. තවදුරටත්, මෙහි සාමාජික රටවල් විසින් මෙම බදු ලිහිල්කරන වැඩසටහන සංයෝජිත වර්ගීකරණ 2017 අනුවාදය යටතේ සිදු කිරීම සුදුසු බවට යෝජනා කර ඇති බැවින් BIMSTEC ලේකම් කාර්යාලය විසින් යෝජිත බදු ලිහිල් කිරීමේ වැඩසටහන 2017 වර්ෂයේ සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව, චීනය සහ සිංගප්පූරුව සමඟ යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම් සහ ඉන්දියාව සමඟ යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා 2016 වර්ෂය තුළදී සිදු කර ඇත.

2016 අවසන් වන විට නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා වාර හතරක් සහ සිංගප්පූරුව සමග සාකච්ඡා වාර තුනක් පවත්වා ඇත. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම (හඳුනාගත් සේවාවන්), සතිපාරක්ෂක සහ ස්වස්ථතා මිනුම්, ආයෝජන, රේගු සහයෝගීතා සහ වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා යන කරුණු යෝජිත වන ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මගින් මෙන්ම යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මගින් ආවරණය කරනු ලබයි. එසේම, චීනය හා සිංගප්පූරුව සමග වන මෙම නිදහස් වෙළඳ ගිවිසුම් 2017 වර්ෂය අගදී අවසන් කිරීමටද යෝජිතය.

ඉන්දියාව සමග වන යෝජිත ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම (ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමද ඇතුළත්ව), සේවා වෙළඳාම (හඳුනාගත් සේවාවන්), ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා හා රේගු සහයෝගීතා සහ වෙළඳාම් පහසුකරණය යන ක්ෂේත්‍ර ආවරණය වේ. යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා සම්බන්ධයෙන් වූ සාකච්ඡා වාර දෙකක් 2016 වර්ෂය තුළදී ඉන්දියාව සමග සිදු කර ඇත.

රේගු සහයෝගීතාව සහ වෙළඳාම් පහසුකරණය

A, B සහ C ලෙස වූ ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම් පහසුකරණ ගිවිසුමේ වර්ගීකරණ කාණ්ඩයන් ඇතුළත් ක්‍රියාත්මක කිරීමේ උපලේඛනය, ශ්‍රී ලංකාව විසින් සකස් කර අවසන් කර ඇති අතර, දැනටමත් ලෝක වෙළඳ සංවිධානය වෙත බාර දී ඇත. මෙම ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම් පහසුකරණ ගිවිසුම 2017 වර්ෂයේ මුල් භාගයේදී ක්‍රියාත්මක කෙරෙනු ඇත. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම් පහසුකරණ ගිවිසුම යටතේ ක්‍රියාත්මක කල යුතු එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර ඇත. එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, තුර්කිය, රුසියානු සමූහාණ්ඩුව සහ ඉරානය වැනි රටවල් සමගද රේගු කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම් සකස් කිරීම ශ්‍රී ලංකාව විසින් අවසන් කර ඇත.

රාජ්‍ය මූල්‍ය
ප්‍රවණතාවයන්

05

5.1 සමාලෝචනය

අයවැය හිඟය අවම මට්ටමක පවත්වා ගැනීම සමඟින් අරමුණින් 2016 වසරේ දී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරන ලදී. සමස්ථ වියදම අඩුකිරීම හා ආදායම ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි.) ප්‍රතිශතයක් ලෙස සියයට 7.6 ක් වූ අයවැය හිඟය 2016 වසරේ දී සියයට 5.4 ක් දක්වා අඩුකිරීමට සමත් වීම තුළින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ලඟාකර ගැනීමට සමත් විය. මෙම අයවැය හිඟය ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර සෞචරිත්ව බැඳුම්කර සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් යන විදේශ මූල්‍ය මඟින් මූල්‍යනය කරන ලදී. නාමික මිල ගණන් යටතේ ද.දේ.නි. යේ මන්දගාමී වර්ධනය සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 77.6 ක් වූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2016 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 79.3 ක් දක්වා වැඩි විය. රාජ්‍ය වියදම තාර්කිකරණය කිරීමත් සමඟ රාජ්‍ය ආදායම ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස පහළ යාමේ ප්‍රවණතාවය වැලැක්වීම සඳහා 2015 සහ 2016 යන වසරවල ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලදී. බදු පදනම පුළුල් කිරීම, බදු පද්ධතිය සරල කිරීම, බදු නිදහස් කිරීම් තාර්කිකරණය කිරීම සහ බදු රැස්කරන ආයතනයන්හි බදු පරිපාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යනාදිය තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. තවද, සුභසාධක වියදම් සංශෝධනය කිරීම, වියදම් අධීක්ෂණය සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු පද්ධතියක් (ITMIS) ආරම්භ කිරීම සහ රජය සතු ව්‍යාපාරයන්හි මූල්‍ය විනය ශක්තිමත් කිරීම වැනි ක්‍රම තුළින් වියදම් තාර්කිකරණය සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ප්‍රධාන වශයෙන් රජය සතු ව්‍යාවසායයන්ගේ ලාභ සහ ලාභාංශ වර්ධනය වීම තුළින් බදු නොවන ආදායම ඉහළ යාමත් සමඟින් බදු ආදායමේ කාර්යසාධනය හේතුවෙන් 2015 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 13.3 ක් වූ රාජ්‍ය ආදායම 2016 වසරේ දී සියයට 14.2 ක් දක්වා වර්ධනය විය.

රජයේ මධ්‍යකාලීන උපාය මාර්ගය අනුව 2020 වසර වන විට අයවැය හිඟය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 දක්වා ක්‍රමිකව අඩුකර ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආදායම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 16.5 ක් පමණ දක්වා වර්ධනය කිරීමටත්, රාජ්‍ය ආයෝජනය ද.දේ.නි. යෙන් සියයට 5.3 ක් පමණ මට්ටමක පවත්වා ගැනීමටත් අපේක්ෂා කෙරේ. තව දුරටත් වර්තන සහ ප්‍රාථමික ගිණුම් ශේෂයන් 2017 වසරේ දී ධන අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය මනාව ඉටු කිරීම පිණිස රාජ්‍ය ආදායම හා වියදම පදනම් කරගත් ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතී.

2015 වසරේ රු. බිලියන 1,454.9 ක් වූ මුළු රාජ්‍ය ආදායම 2016 වසරේ දී රු. බිලියන 1,686.1 ක් දක්වා සියයට 15.9 කින් වර්ධනය වූ අතර බදු ආදායම රු. බිලියන 1,463.7 ක් දක්වා සියයට 8.0 කින් වැඩි විය. බදු නොවන ආදායම 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 222.4 ක් දක්වා සියයට 124.4 කින් වර්ධනය විය. 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.4 ක් ව පැවති බදු ආදායමෙහි අගය 2016 වසරේ දී ද නොවෙනස්ව පැවතුණි. රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු නොවන ආදායම ද ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2015 වසරේ දී සියයට 0.9 යේ සිට 2016 වසරේ දී සියයට 1.9 ක් දක්වා වැඩිවිය.

දේශීය ක්‍රියාකාරකම් මත අයකරනු ලබන එකතු කළ අගය මත බද්ද (එ.අ.බ.), සිගරට් සහ මත්පැන් මත වූ බද්ද යනාදී දේශීය පරිභෝජනය මත පදනම් වූ බදු මඟින් එකතු කරන ලද ආදායම 2016 වසරේ දී රු. බිලියන 420.0 ක් දක්වා සියයට 20.8 කින් වර්ධනය වූ අතර ආනයන බදු, ආනයන මත අයකරනු ලබන එකතු කළ අගය මත බද්ද, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද වැනි ආනයනය මත පදනම් වූ බදු තුළින් ලද ආදායම රු. බිලියන 738.8 ක් දක්වා සියයට 4.9 කින් ආන්තිකව වර්ධනය විය. දේශීය හා ආනයන මත අය කරනු ලබන එ.අ.බ. තුළින් ලද ආදායම සියයට 28.8 කින් වර්ධනය වූ අතර ඒ සඳහා බදු අනුපාතය සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීම, එ.අ.බ. නිදහස් කිරීම් ඉවත් කරමින් බදු පදනම පුළුල් කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (Revenue Management Information System -RAMIS) හඳුන්වාදීම ආදිය තුළින් බදු අනුකූලතාවය වැඩි වීමත් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. එමෙන්ම 2016 වසරේ දී මත්පැන්, සිගරට් සහ බනිජ් තෙල් නිෂ්පාදන මත වූ බදු ආදායම පිළිවෙලින් සියයට 14.3 ක්, සියයට 11.0 ක් සහ සියයට 23.6 ක් ලෙස වර්ධනය විය.

2015 වසරේ නොවැම්බර් මස හඳුන්වා දුන් ඒකක අගය මත පදනම්ව නිෂ්පාදන බදු ගණනය කිරීම, 2016 වසරේ මැයි මස ඒකක අගය මත අයකරනු ලබන නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම සහ ණය සහ අත්තිකාරම් පහසුකම් සඳහා ලබාදෙන උපරිම වටිනාකම මත ණය අනුපාත (LTV) පැනවීම හේතුවෙන් වාහන ආනයනය අඩුවීම නිසා මෝටර් රථ මත වූ නිෂ්පාදන බදු ආදායම 2016 වසරේ දී රු. බිලියන 186.5 ක් දක්වා සියයට 29.2 කින් අඩුවිය.

2016 වසරේ දී වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ජාතීය ගොඩනැගීමේ බද්ද සහ සෙස් බද්ද තුළින් ලද ආදායම ද ඉහළ යාමේ ප්‍රවණතාවයක්

5.1 වගුව | රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්වල සාරාංශය

රු. මිලියන

| අයිතමය | 2013 | 2014 | 2015 | 2016 (තාවකාලික) |
|---|------------------|------------------|------------------|------------------|
| මුළු ආදායම සහ ප්‍රදාන | 1,153,306 | 1,204,621 | 1,460,892 | 1,693,557 |
| මුළු ආදායම | 1,137,447 | 1,195,206 | 1,454,878 | 1,686,061 |
| බදු ආදායම | 1,005,896 | 1,050,362 | 1,355,779 | 1,463,689 |
| ආදායම් බදු | 205,666 | 198,115 | 262,583 | 258,857 |
| භාණ්ඩ හා සේවා මත බදු | 572,324 | 615,832 | 803,798 | 841,967 |
| විදේශ වෙළඳාම් මත බදු | 227,906 | 236,415 | 289,398 | 362,865 |
| බදු නොවන ආදායම් | 131,552 | 144,844 | 99,099 | 222,372 |
| ප්‍රදාන | 15,859 | 9,415 | 6,014 | 7,496 |
| මුළු වියදම හා ශුද්ධ ණය දීම | 1,669,396 | 1,795,865 | 2,290,394 | 2,333,883 |
| පුනරාවර්තන | 1,205,180 | 1,322,898 | 1,701,657 | 1,757,782 |
| පුද්ගල පඩිනඩි | 393,229 | 440,982 | 561,730 | 570,761 |
| පොලී | 444,007 | 436,395 | 527,227 | 610,895 |
| සහනාධාර සහ පැවරුම් | 275,817 | 317,674 | 428,419 | 424,833 |
| අනෙකුත් භාණ්ඩ හා සේවා | 92,127 | 127,847 | 184,281 | 151,293 |
| ප්‍රාග්ධන හා ශුද්ධ ණය දීම | 464,216 | 472,967 | 588,737 | 576,101 |
| රාජ්‍ය ආයෝජන | 481,204 | 486,610 | 602,768 | 594,012 |
| අනෙකුත් | (16,988) | (13,643) | (14,031) | (17,911) |
| ආදායම් අතිරික්තය (+) හිඟය (-) | -67,733 | -127,692 | -246,779 | -71,721 |
| ප්‍රාථමික අතිරික්තය (+) හිඟය (-) | -72,083 | -154,849 | -302,275 | -29,431 |
| අයවැය අතිරික්තය (+) හිඟය (-) | -516,090 | -591,244 | -829,502 | -640,326 |
| මුළු ශුද්ධ මූල්‍යනය | 516,089 | 591,243 | 829,501 | 640,326 |
| ශුද්ධ විදේශ මූල්‍යනය | 88,421 | 315,564 | 369,257 | 429,130 |
| දළ විදේශ ණය ගැනීම් | 183,317 | 422,543 | 556,370 | 574,249 |
| ණය ආපසු ගෙවීම් | -94,896 | -106,979 | -187,113 | -145,119 |
| ශුද්ධ දේශීය මූල්‍යනය | 427,668 | 275,679 | 460,244 | 211,196 |
| බැංකු නොවන මූල්‍යනය | 256,942 | 192,812 | 196,737 | 398,575 |
| භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල අනෙව්‍යාසික ආයෝජනය | 140,148 | 20,971 | 222,967 | (120,516) |
| බැංකු ණය ගැනීම් (ශුද්ධ) (අ) | 30,578 | 61,897 | 40,541 | (66,863) |
| ද.දේ.හි. ප්‍රතිශතයක් ලෙස | | | | |
| ආදායම් සහ ප්‍රදාන | 12.0 | 11.6 | 13.3 | 14.3 |
| මුළු ආදායම | 11.9 | 11.5 | 13.3 | 14.2 |
| බදු ආදායම | 10.5 | 10.1 | 12.4 | 12.4 |
| බදු නොවන ආදායම | 1.4 | 1.4 | 0.9 | 1.9 |
| ප්‍රදාන | 0.2 | 0.1 | 0.1 | 0.1 |
| මුළු වියදම සහ ශුද්ධ ණය ගැනීම් | 17.4 | 17.3 | 20.9 | 19.7 |
| පුනරාවර්තන වියදම් | 12.6 | 12.8 | 15.5 | 14.8 |
| රාජ්‍ය ආයෝජන | 5.0 | 4.7 | 5.5 | 5.0 |
| ආදායම් අතිරික්තය (+) හිඟය (-) | -0.7 | -1.2 | -2.3 | -0.6 |
| ප්‍රාථමික අතිරික්තය (+) හිඟය (-) | -0.8 | -1.5 | -2.8 | -0.2 |
| අයවැය අතිරික්තය (+) හිඟය (-) | -5.4 | -5.7 | -7.6 | -5.4 |
| මුළු ශුද්ධ මූල්‍යනය | 5.4 | 5.7 | 7.6 | 5.4 |
| ශුද්ධ විදේශ මූල්‍යනය | 0.9 | 3.0 | 3.4 | 3.6 |
| ශුද්ධ දේශීය මූල්‍යනය | 4.5 | 2.7 | 4.2 | 1.8 |

මූලාශ්‍ර: භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව (අ) අනෙකුත් ණය ගැනීම් (ශුද්ධ) ඇතුළත්ව

පෙන්වුම් කර ඇත. කෙසේ වුවද, සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවන ආදායම් බදු සහ පොලීම් රඳවා ගැනීමේ බදු මඟින් ලද ආදායම අඩුවීම හේතුවෙන් ආදායම් බදු මඟින් රැස් කරන ලද ආදායම 2016 වසරේ දී සාපේක්ෂව අඩුවිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හඳුන්වා දීම, ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට 0.5 දක්වා වැඩි කිරීම සහ ලාභ ලබන ව්‍යාපාර ආර්ථික සේවා ගාස්තුවට යටත් කිරීම ආදිය හේතුවෙන් 2016 වසරේ දී උපයන විට ගෙවීම් සහ ආර්ථික සේවා ගාස්තු තුළින් ලද ආදායම පිළිවෙලින් සියයට 7.5 කින් හා 232.8 කින් වර්ධනය විය. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බන්දිත තෙල් සංස්ථාව සහ බැංකු සහ රක්ෂණ ආයතන ආදී රජය සතු ව්‍යාපාර විසින් පවරන ලද ලාභ හා ලාභාංශ වැඩිවීම සහ විකිණුම් හා ගාස්තු මඟින් ලද ආදායම ඉහළයාම ආදිය හේතුවෙන් බදු නොවන ආදායම රු. බිලියන 222.4 ක් දක්වා සියයට 124.4 කින් වැඩි විය. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස මුළු වියදම සහ ශුද්ධ ණය ගැනීම් 2015 වසරේ වාර්තා වූ සියයට 20.9 සිට 2016 වසරේ දී සියයට 19.7 දක්වා අඩුවිය. 2015 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 15.5 ක් වූ පුනරාවර්තන වියදම් 2016 වසරේ දී සියයට 14.8 දක්වා අඩුවීමත් 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.4 ක් වූ ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් 2016 වසරේ දී සියයට 4.9 දක්වා අඩුවීමත් මේ සඳහා බලපෑ මූලික හේතු අතර විය. 2016 වසර සඳහා පොලී ගෙවීම් වියදම රු. බිලියන 610.9 ක් දක්වා සියයට 16 කින් වැඩිවීම හේතුවෙන් 2016 වසරේ වාර්තා කළ පුනරාවර්තන වියදමෙහි නාමික අගය රු. බිලියන 1,757.8 දක්වා සියයට 3.3 කින් වැඩි විය. කෙසේ නමුත්, 2016 වසරේ දී ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් 2015 වසරේ වාර්තා වූ රු. බිලියන 588.7 සිට රු. බිලියන 576.1 දක්වා සියයට 2.1 කින් අඩු වී ඇත. 2015 වසරේ දී රු. බිලියන 829.5 ක් වූ අයවැය හිඟය 2016 වසරේ දී රු. බිලියන 640.3 ක් දක්වා සංකෝචනය විය.

2016 වසරේ දී අයවැය හිඟය මූල්‍යනය කිරීම දෙස බැලීමේ දී ශුද්ධ විදේශ මූල්‍ය මඟින් සියයට 67.0 ක් මූල්‍යනය කරන ලද අතර ඉතිරි සියයට 33.0 ක් ශුද්ධ දේශීය මූල්‍ය මඟින් මූල්‍යනය කරන ලදී. 2016 වසරේ දී ශුද්ධ විදේශීය මූල්‍යනය රු. බිලියන 429.1 ක් වූ අතර එම වසරේ දී ශුද්ධ දේශීය මූල්‍යනය රු. බිලියන 211.2 ක් විය.

බදු පරිපාලනය ශක්තිමත් වීමත් සමඟ එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, නිෂ්පාදන බද්ද හා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආදී බදු මූල්‍ය මඟින් ආදායම ශක්තිමත් කිරීම සඳහා 2016 වසරේ දී ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දෙන ලදී. ආදායම් බදු පිළිබඳව සැලකීමේ දී සියයට 17.5 ක තනි සංස්ථාපිත බදු අනුපාතයක් හඳුන්වාදීම, මත්පැන්, දුම්කොළ, ලොතරැයි ආදිය සඳහා සියයට 40 ක ඉහළ බදු අනුපාතයක් හඳුන්වාදීම සහ බැංකු සහ මූල්‍ය සේවා සඳහා සියයට 28 ක බදු අනුපාතයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති අතර

එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මහා භාණ්ඩාගාරයෙහි සහ රේගු දෙපාර්තමේන්තුවෙහි පද්ධති ස්වයංක්‍රීයකරණයත් සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (සැප්ෂී) හඳුන්වාදීම තුළින් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම කරන ලදී. බදු පදනම පුළුල් කිරීම හා බදු අනුකූලතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් කරමින් බදු නීතිය සරල කිරීම සඳහා නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත. ලාභ ලබන ව්‍යාපාර ආර්ථික සේවා ගාස්තුවට යටත් කරමින් ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට සියයට 0.5 දක්වා වැඩි කරන ලදී. වතු බදු පිළිබඳ සැලකීමේ දී එකතු කළ අගය මත බද්දට අදාලව යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කිරීම හා එකතු කළ අගය මත බදු පදනම පුළුල් කිරීම සිදු කරන ලදී. 2016 වසරේ දී ද ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතය සියයට 2.0 ක් ලෙස නොවෙනස්ව පැවතුණු අතර මුද්‍රිත පොත්, සඟරා සහ සූර්ය පැනල වැනි අයිතමයන් බද්දෙන් නිදහස් කරන ලදී. තවද, මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු ගණනය කිරීමේ දී ප්‍රතිශත අගයට අමතරව සහ සෙන්ටිමීටර මත පදනම්ව ඒකක අගයක් ද හඳුන්වාදෙන ලදී. මීට අමතරව මත්පැන් සහ සිගරට් පරිභෝජනය අධිකාරියෙන් කිරීම සඳහා කලින් කලට නිෂ්පාදන බදු සංශෝධනයන් සිදුකරන ලද අතර රජයට ගෙවිය යුතු බදු එකතු කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදන පාලනය කිරීමට මත්පැන් සහ මත්පැන් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට අපේක්ෂා කෙරේ. ආනයන බදු සඳහා පිළිවෙලින් බදු නිදහස්, සියයට 15 සහ සියයට 30 ක් වූ කාණ්ඩ තුනක බදු ව්‍යුහයක් හඳුන්වාදෙන ලදී. තෝරාගත් අයිතම සඳහා සියයට 2.5 ක සහනදායී බදු අනුපාතයක් හඳුන්වා දෙමින් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු අනුපාතය සියයට 5 සිට සියයට 7.5 දක්වා වැඩි කරන ලදී. දේශීය ගොවීන් හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම උදෙසා කලින් කලට තෝරාගත් භාණ්ඩ මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරන ලදී. ආදායම වැඩි කිරීම සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා ආදායම් රැස්කරනු ලබන ආයතනයන්හි ආදායම් රැස්කිරීම ස්වයංක්‍රීයකරණය කිරීමට පියවර ගන්නා ලදී.

රාජ්‍ය ආයෝජන කළමනාකරණය කළ හැකි මට්ටමේ පවත්වා ගනිමින් වර්තන වියදම් තාර්කිකරණය කිරීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවන ලදී. ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key Performance Indicators) සහ ක්‍රියාකාරී සැලැස්ම අනුව යමින් මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් මාසිකව පවත්වනු ලබන අයවැය අධීක්ෂණ රැස්වීම් මඟින් සියළුම වියදම් ශීර්ෂයන්ට අදාල වියදම් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලදී. මේ අතර සමෘද්ධි, පොහොර සහනාධාර, අබාධිත රණවිරුවන්ට ආධාර ලබාදීම වැනි සුභසාධන වියදම් අබණ්ඩව පවත්වාගැනීම කළ අතර 2016 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි

රාජ්‍ය සේවකයන් සඳහා නව වැටුප් පරිමාණයක් ක්‍රියාවට නංවන ලදී. රජය සතු ව්‍යාපාරවල මූල්‍යමය ශක්‍යතාවය වැඩිකිරීම සඳහා විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී.

2015 හා 2016 වසරවල දී රාජ්‍ය ආදායම අඩුවීමේ ප්‍රවණතාවය අපගමනය කිරීමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තද වියදම් සහ ආදායම්හි පවත්නා දුර්වලතා තවදුරටත් මගහරවා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයන් ශක්තිමත් කිරීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. පොලී අනුපාත වැඩිවීම හේතුකොටගෙන ණය ලබාගැනීමේ වියදම් වැඩිවීම, රාජ්‍ය සේවක වේතන වියදම සහ විශ්‍රාම වැටුප් ගෙවීම මත වූ පුනරාවර්තන වියදම් වැඩිවීම, ආදායම් රැස් කිරීමේ තීරණාත්මක සමගින් ගෝලීය ආර්ථික යථාතත්වයට පත්වීම මන්දගාමීවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අභියෝගය රැසකට මුහුණ පා ඇත. එම නිසා මධ්‍යකාලීනව රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රසාරණය කිරීම සඳහා ව්‍යුහාත්මක රාජ්‍ය මූල්‍ය ගැලපීම් කිරීම තවදුරටත් අවශ්‍ය වේ.

5.2 රජයේ ආදායම

2016 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම, 2015 වසරේ වාර්තා වූ සියයට 13.3 සිට සියයට 14.2 දක්වා ප්‍රතිශතයක 0.9 කින් වැඩිවිය. මෙය මෑත දශකයේ පමණ සිට දක්නට ලැබෙන ආදායම අඩුවීමේ ප්‍රවණතාවය අපගමනය වීමකි. බදු ආදායම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ දී ද නොවෙනස්ව පැවතුණු අතර එය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.4 ක් විය. කෙසේ නමුත්, 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 0.9 ක් වූ බදු නොවන ආදායම 2016 වසරේ දී සියයට 1.9 දක්වා වැඩි විය. මෙම බදු නොවන ආදායම වැඩිවීම සඳහා රජය සතු ව්‍යාපාර මගින් රජයට ගෙවනු ලැබූ ලාභ හා ලාභාංශ වැඩිවීම බෙහෙවින් දායක විය.

5.2 වගුව | ඇස්තමේන්තුගත හා ත්‍යාග ආදායම සහ වියදම - 2016

| අයිතමය | ඇස්තමේන්තු | තත්‍ය | රු. මිලියන අපගමනය |
|--|------------------|------------------|----------------------|
| මුළු ආදායම | 1,576,000 | 1,686,061 | 110,061 |
| බදු ආදායම | 1,432,000 | 1,463,689 | 31,689 |
| දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | | | |
| ආදායම් සහ ලාභ මත බදු | 236,000 | 258,857 | 22,857 |
| එකතු කළ අගය මත බදු - දේශීය (ශුද්ධ) | 190,000 | 168,134 | -21,866 |
| ජාතිය ගොඩනැගීමේ බදු (දේශීය) | 34,000 | 39,029 | 5,029 |
| උප එකතුව | 460,000 | 466,020 | 6,020 |
| රේඛ දෙපාර්තමේන්තුව | | | |
| ආනයන බදු | 135,000 | 156,487 | 21,487 |
| එකතු කළ අගය මත බදු - ආනයන (ශුද්ධ) | 125,000 | 115,336 | -9,664 |
| ජාතිය ගොඩනැගීමේ බදු - ආනයන | 20,000 | 18,395 | -1,605 |
| වරාය ගුවන්තොටුපොළ සංවර්ධන බදු | 92,000 | 88,823 | -3,177 |
| සෙස් බදු | 55,000 | 61,730 | 6,730 |
| විශේෂ වෙළඳ භාණ්ඩ බදු | 60,000 | 55,825 | -4,175 |
| නිෂ්පාදන (විශේෂ විධිවිධාන බදු) | 314,000 | 334,714 | 20,714 |
| දුම්වැටි මත නිෂ්පාදන බදු | 85,000 | 88,792 | 3,792 |
| බනිජ කෙල් නිෂ්පාදන | 45,000 | 55,719 | 10,719 |
| මෝටර් වාහන සහ අනෙකුත් | 184,000 | 190,203 | 6,203 |
| උප එකතුව | 801,000 | 831,310 | 30,310 |
| නිෂ්පාදන දෙපාර්තමේන්තුව | | | |
| මත්පැන් / දුම්කොළ | 130,000 | 120,238 | -9,762 |
| උප එකතුව | 130,000 | 120,238 | -9,762 |
| අනෙකුත් | | | |
| විදුලි සංදේශ බද්ද | 35,000 | 35,976 | 976 |
| බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් | 6,000 | 10,145 | 4,145 |
| උප එකතුව | 41,000 | 46,121 | 5,121 |
| බදු නොවන ආදායම | 144,000 | 222,372 | 78,372 |
| මුළු වියදම | 2,286,000 | 2,333,883 | 47,883 |
| වර්තන වියදම් | 1,770,000 | 1,757,782 | -12,218 |
| වැටුප් සහ වේතන | 590,000 | 570,761 | -19,239 |
| පොලී ගෙවීම් | 603,000 | 610,895 | 7,895 |
| විශ්‍රාම වැටුප් ගෙවීම් | 169,000 | 173,152 | 4,152 |
| රාජ්‍ය සංස්ථා සහ ආයතනවලට පැවරුම් | 55,714 | 70,904 | 15,190 |
| අනෙකුත් | 352,286 | 332,070 | (20,216) |
| ප්‍රාග්ධන වියදම් හා ශුද්ධ ණය දීම් | 516,000 | 576,101 | 60,101 |

මූලාශ්‍ර: භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

2015 වසරේ දී වූ රු. බිලියන 1,454.9 ක මුළු නාමික රාජ්‍ය ආදායම 2016 වසරේ දී රු. බිලියන 1,686.1 දක්වා සියයට 15.9 කින් වැඩි විය. 2016 වසරේ දී බදු ආදායම 2015 වසරේ වූ රු. බිලියන 1,355.8 සිට රු. බිලියන 1,463.7 දක්වා සියයට


8.0 කින් වැඩි වූ අතර බදු නොවන ආදායම 2015 වසරේ රු. බිලියන 99.1 ක් වූ අතර එය 2016 වසරේ දී රු. බිලියන 222.4 දක්වා සියයට 124.4 කින් ප්‍රසාරණය විය.

5.3 වගුව | රාජ්‍ය ආදායම

| අයිතමය | 2011 | 2012 | 2013 | 2014 | රු. මිලියන | |
|----------------------------------|----------------|------------------|------------------|------------------|------------------|--------------------|
| | | | | | 2015 | 2016 (තාවකාලික) |
| බදු ආදායම | 845,697 | 908,915 | 1,005,895 | 1,050,362 | 1,355,779 | 1,463,689 |
| ආදායම් බදු | 157,310 | 172,594 | 205,666 | 198,115 | 262,583 | 258,857 |
| එකතු කළ අගය මත බදු | 225,858 | 229,604 | 250,523 | 275,350 | 219,700 | 283,470 |
| ජාතිය ගොඩනැගීමේ බදු | 35,667 | 38,736 | 40,937 | 44,583 | 45,004 | 57,424 |
| නිෂ්පාදන බදු | 204,821 | 223,960 | 250,700 | 256,690 | 497,623 | 454,952 |
| ආනයන බදු | 79,811 | 80,155 | 83,123 | 81,108 | 132,189 | 156,487 |
| වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු | 66,028 | 70,111 | 61,987 | 68,646 | 58,644 | 88,823 |
| විශේෂ වෙළඳ භාණ්ඩ බදු | 15,622 | 33,666 | 46,705 | 47,953 | 52,276 | 55,825 |
| අනෙකුත් | 60,580 | 60,089 | 66,255 | 77,917 | 87,760 | 107,851 |
| බදු නොවන ආදායම | 122,165 | 142,547 | 131,552 | 144,844 | 99,099 | 222,372 |
| පොලී/කුලී | 13,426 | 11,686 | 11,995 | 13,647 | 7,321 | 15,806 |
| ලාභ සහ ලාභාංශ | 34,351 | 46,761 | 35,169 | 46,814 | 29,798 | 108,160 |
| විකුණුම් සහ ගාස්තු | 37,292 | 26,019 | 40,720 | 35,499 | 44,632 | 72,606 |
| සමාජ ආරක්ෂණ දායකත්වය | 12,628 | 11,738 | 15,145 | 14,919 | 15,213 | 18,046 |
| මහ බැංකු පැවරුම් | 22,000 | 43,000 | 26,350 | 11,500 | - | 5,000 |
| අනෙකුත් | 2,468 | 3,343 | 2,173 | 22,466 | 2,135 | 2,754 |
| මුළු ආදායම | 967,862 | 1,051,462 | 1,137,447 | 1,195,206 | 1,454,878 | 1,686,061 |
| ද.දේ.හි. ප්‍රතිශතයක් ලෙස | | | | | | |
| බදු ආදායම | 11.7 | 10.4 | 10.5 | 10.1 | 12.4 | 12.4 |
| ආදායම් බදු | 2.2 | 2.0 | 2.1 | 1.9 | 2.4 | 2.2 |
| එකතු කළ අගය මත බදු | 3.1 | 2.6 | 2.6 | 2.7 | 2.0 | 2.4 |
| ජාතිය ගොඩනැගීමේ බදු | 0.5 | 0.4 | 0.4 | 0.4 | 0.4 | 0.5 |
| නිෂ්පාදන බදු | 2.8 | 2.6 | 2.6 | 2.5 | 4.5 | 3.8 |
| ආනයන බදු | 1.1 | 0.9 | 0.9 | 0.8 | 1.2 | 1.3 |
| වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු | 0.9 | 0.8 | 0.6 | 0.7 | 0.5 | 0.8 |
| විශේෂ වෙළඳ භාණ්ඩ බදු | 0.2 | 0.4 | 0.5 | 0.5 | 0.5 | 0.5 |
| අනෙකුත් | 0.8 | 0.7 | 0.7 | 0.8 | 0.8 | 0.9 |
| බදු නොවන ආදායම | 1.7 | 1.6 | 1.4 | 1.4 | 0.9 | 1.9 |
| පොලී/කුලී | 0.2 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 |
| ලාභ සහ ලාභාංශ | 0.5 | 0.5 | 0.4 | 0.5 | 0.3 | 0.9 |
| විකුණුම් සහ ගාස්තු | 0.5 | 0.3 | 0.4 | 0.3 | 0.4 | 0.6 |
| සමාජ ආරක්ෂණ දායකත්වය | 0.2 | 0.1 | 0.2 | 0.1 | 0.1 | 0.2 |
| මහ බැංකු පැවරුම් | 0.3 | 0.5 | 0.3 | 0.1 | - | - |
| මුළු ආදායම | 13.4 | 12.0 | 11.9 | 11.5 | 13.3 | 14.2 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
 .. සැලකිය යුතු නොවේ
 - ලැබී නොමැත

5.1 රූපසටහන | රාජ්‍ය ආදායම




5.4 වගුව | රජයේ බදු ආදායම - ප්‍රභවයන් අනුව

| අයිතමය | රු. මිලියන | | |
|--|------------------|--------------------|------------------------------------|
| | 2015 | 2016 (තාවකාලික) | 2016/ 2015 ප්‍රතිශතක වෙනස |
| ආදායම් බදු | 262,583 | 258,857 | (1.4) |
| සංස්ථාපිත හා සංස්ථාපිත නොවන බදු | 167,325 | 154,324 | (7.8) |
| උපයන විට ගෙවීමේ බදු | 26,206 | 28,169 | 7.5 |
| ආර්ථික සේවා ගාස්තු | 6,148 | 20,458 | 232.8 |
| පොලී මත බදු | 62,904 | 55,906 | -11.1 |
| දේශීය පරිච්ඡේදන මත පදනම් වූ බදු | 347,632 | 419,897 | 20.8 |
| එකතු කළ අගය මත බදු - දේශීය | 130,527 | 168,134 | 28.8 |
| ජාතිය ගොඩනැගීමේ බදු - දේශීය | 28,044 | 39,029 | 39.2 |
| සුරා බදු | 105,234 | 120,238 | 14.3 |
| දුම්වැටි සහ දුම්කොළ මත බදු | 80,015 | 88,792 | 11.0 |
| අනෙකුත් (නිෂ්පාදන) බදු | 3,812 | 3,704 | (2.8) |
| ආනයනය මත පදනම් වූ බදු | 704,093 | 738,814 | 4.9 |
| ආනයන බදු | 132,189 | 156,487 | 18.4 |
| එකතු කළ අගය මත බදු - ආනයන | 89,173 | 115,336 | 29.3 |
| ජාතිය ගොඩනැගීමේ බදු - ආනයන | 16,960 | 18,395 | 8.5 |
| වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු | 58,644 | 88,823 | 51.5 |
| විශේෂ වෙළඳ භාණ්ඩ බදු | 52,276 | 55,825 | 6.8 |
| සෙස් බදු | 46,289 | 61,730 | 33.4 |
| බනිත තෙල් නිෂ්පාදන බදු | 45,092 | 55,719 | 23.6 |
| මෝටර් වාහන නිෂ්පාදන බදු | 263,470 | 186,499 | (29.2) |
| බලපත්‍ර සහ අනෙකුත් | 41,471 | 46,121 | 11.2 |
| විදුලි සංදේශ බදු | 33,358 | 35,976 | 7.8 |
| අනෙකුත් | 8,113 | 10,145 | 25.0 |
| මුළු බදු ආදායම | 1,355,779 | 1,463,689 | 8.0 |

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

5.2 රූපසටහන | බදු ආදායමේ සංයුතිය - 2016



5.2.1 බදු ආදායම

ආදායම් බදු

ආදායම් බදු තුළ සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු, උපයන විට ගෙවීම් බදු (PAYE), ආර්ථික සේවා ගාස්තු (ESC) සහ පොලී ආදායම මත වූ රඳවා ගැනීම් බද්ද ඇතුළත් වේ. 2015 වසරේ දී රු. බිලියන 262.6 ක් වූ ආදායම් බදු ආදායම 2016 වසරේ දී රු. බිලියන 258.8 දක්වා සියයට 1.4 කින් මධ්‍යස්ථව අඩුවී ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2015 වසරේ දී සියයට 2.4 ක් වූ ආදායම් බදු ආදායම 2016 වසරේ දී සියයට 2.2 දක්වා අඩු වී ඇත. මේ සඳහා එක වරක් පමණක් ගෙවනු ලබන සුපිරි ලාභ බද්ද තුළින් 2015 වසරේ දී රු. බිලියන 49.8 ක ආදායමක් රැස්කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය.


5.5 වගුව | ආදායම් බදු කාර්යසාධනය

| අයිතමය | රු. මිලියන | | |
|-----------------------------|------------------|--------------------|-------------|
| | 2015 | 2016 (තාවකාලික) | වර්ධනය % |
| ආදායම් බදු | 262,583 * | 258,857 | -1.4 |
| සංස්ථාපිත හා සංස්ථාපිත නොවන | 167,325* | 154,324 | -7.8 |
| උපයන විට ගෙවීම | 26,206 | 28,169 | 7.5 |
| ආර්ථික සේවා ගාස්තු | 6,148 | 20,48 | 232.8 |
| පොලී මත රඳවා ගැනීම් බදු | 62,904 | 55,906 | -11.1 |

* සුපිරි වාස බදු රු. බිලියන 49.8 ඇතුළත්ව

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

5.3 රූපසටහන | ආදායම් බදු කාර්යසාධනය



2016 වසරේ දී සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන ආදායම් බදු වලින් ලැබූ ආදායම රු. බිලියන 154.3 දක්වා සියයට 7.8 කින් පහත වැටුණි. 2015 වසරේ දී රු. බිලියන 26.2 ක් වූ උපයන විට ගෙවීම් බදු තුළින් ලද බදු ආදායම (PAYE) 2016 වසරේ දී රු. බිලියන 28.2 දක්වා සියයට 7.5 කින් වැඩිවිය. ආර්ථික සේවා ගාස්තු වලින් ලද ආදායම 2016 වසරේ දී රු. බිලියන 20.5 දක්වා සියයට 232.8 කින් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මෙම ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන්ම ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට 0.50 දක්වා වැඩි කිරීම මෙන්ම උපරිම බදු වගකීම (වාර්ෂික) සීමාව වූ රු. මිලියන 120 ඉවත් කිරීම සහ ලාභ ලබන ව්‍යාපාර සඳහා වූ ආර්ථික සේවා ගාස්තු නිදහස ඉවත් කිරීම හේතු විය. කෙසේ වුවද, භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත් කිරීම ප්‍රමාණාත්මකව අඩුවීම හේතුවෙන් 2016 වසරේ දී පොලී ආදායම මත වූ

රඳවා ගැනීමේ බද්ද සියයට 11.1 කින් අඩු විය.

එකතු කළ අගය මත බදු

2015 වසරේ දී රු. බිලියන 219.7 ක් වූ එකතු කළ අගය මත බදු (එ.අ.බ.) ආදායම සියයට 29 කින් එනම් 2016 වසරේ දී රු. බිලියන 283.5 දක්වා වැඩි වී ඇත. එය මුළු බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්කළ 2015 වසරේ දී 16.2 ක් වූ අතර 2016 වසරේ දී 19.4 දක්වා ප්‍රසාරණය විය. 2015 වසරේ දී රු. බිලියන 89.2 ක් වූ ආනයන මත වූ එ.අ.බ. ආදායම 2016 වසරේ දී රු. බිලියන 115.3 දක්වා සියයට 29.3 කින් වැඩිවීමත් සමග දේශීය ක්‍රියාකාරකම් මත වූ එ.අ.බ. ආදායම රු. බිලියන 131.7 ක සිට රු. බිලියන 168.8 දක්වා සියයට 28.2 කින් වැඩිවීම මුළු එ.අ.බ. අදායම ඉහළ යාම සඳහා හේතු විය.

5.6 වගුව | එකතු කළ අගය මත බදු ආදායම

| අයිතමය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | රු. මිලියන 2016 (භාවකාලික) |
|----------------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------------------------|
| දේශීය | 111,245 | 112,214 | 124,658 | 140,413 | 131,662 | 168,817 |
| ආනයන | 120,961 | 120,539 | 126,538 | 136,221 | 89,174 | 115,339 |
| දළ ආදායම | 232,206 | 232,753 | 251,196 | 276,634 | 220,836 | 284,156 |
| ආපසු ගෙවීම් | 6,348 | 3,149 | 439 | 1,284 | 1,136 | 686 |
| ශුද්ධ ආදායම | 225,858 | 229,604 | 250,757 | 275,350 | 219,700 | 283,470 |
| ශුද්ධ ආදායම ද.දේ.කි.% ලෙස | 3.1 | 2.6 | 2.6 | 2.7 | 2.5 | 3.1 |

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කිරීම සහ සෞඛ්‍ය සේවාව, සන්නිවේදන සේවාව, සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන ආදී අංශ සඳහා දී තිබූ බදු නිදහස ඉවත් කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙම බදු ආදායම ඉහළ යාම සඳහා බලපා ඇත. මෙයට අමතරව, එකතු කළ අගය මත බදු ආදායම රැස් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා ආදායම් පරිපාලනය හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) මගින් බදු පරිපාලනය වැඩි දියුණු කිරීම මෙම වර්ධනයට බලපා ඇත. තවද 2016 වසර තුළ දී ආනයන 2.5 ක ප්‍රතිශතයකින් ඉහළ යාමද ආනයන මත වූ එකතු කළ අගය මත බදු ආදායම ඉහළ යාමට බලපාන ලදී.

නිෂ්පාදන බදු

2016 වර්ෂයේ දී නිෂ්පාදන බදු තුළින් ලද ආදායම 2015 වර්ෂයේ වූ රු. බිලියන 497.6 ට සාපේක්ෂව රු. බිලියන 454.9 ක් දක්වා එනම් සියයට 8.6 ක ප්‍රතිශතයකින් අඩු වී ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් 2016 වර්ෂයේ දී මෝටර් රථ ආනයනය අඩු වීම හේතු වී ඇත. මෙලෙස නිෂ්පාදන බදු ආදායම අඩුවීමේ ප්‍රවණතාවයක් පැවතිය ද නිෂ්පාදන බදු, මුළු බදු ආදායමට සියයට 31.1 ක දායකත්වය දරමින් එය තවදුරටත් බදු ආදායමේ ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස පැවතුණි.

5.7 වගුව | මත්පැන් හා දුම්වැටි නිෂ්පාදනය සහ සුරා බදු/නිෂ්පාදන බදු ආදායම්

| වර්ෂය | නිෂ්පාදනය | | | | සුරා බදු/ නිෂ්පාදන බදු ආදායම | | | | | |
|-------|----------------------------|----------------|------------------------------|----------------|------------------------------|----------------|----------------------|----------------|-----------------------|----------------|
| | සරා මත්පැන් (ලීටර් මිලියන) | ප්‍රතිශතක වෙනස | බිර නිෂ්පාදනය (ලීටර් මිලියන) | ප්‍රතිශතක වෙනස | දුම්වැටි (මිලියන) | ප්‍රතිශතක වෙනස | මත්පැන් (රු. බිලියන) | ප්‍රතිශතක වෙනස | දුම්වැටි (රු. බිලියන) | ප්‍රතිශතක වෙනස |
| 2009 | 41.1 | -10.3 | 55.5 | -3.3 | 4,101 | -8.2 | 28.1 | 2.9 | 37.6 | 0.8 |
| 2010 | 49.4 | 20.2 | 71.4 | 28.6 | 4,286 | 4.5 | 37.7 | 34.2 | 40.6 | 8.0 |
| 2011 | 53.8 | 8.9 | 87.5 | 22.5 | 4,469 | 4.3 | 55.8 | 48.0 | 49.6 | 22.2 |
| 2012 | 49.7 | -7.6 | 99.3 | 13.5 | 4,320 | -3.3 | 59.9 | 7.3 | 53.9 | 8.7 |
| 2013 | 44.2 | -11.1 | 120.2 | 21.0 | 4,035 | -6.6 | 66.0 | 10.2 | 58.6 | 8.7 |
| 2014 | 43.9 | -0.6 | 124.5 | 3.6 | 3,777 | -6.4 | 69.1 | 4.6 | 57.2 | -2.3 |
| 2015 | 51.8 | 17.9 | 125.8 | 1.0 | 4,116 | 9.0 | 105.9 | 53.3 | 80.0 | 39.9 |
| 2016 | 55.6 | 7.3 | 52.2 | (58.5) | 3,789 | -7.9 | 120.8 | 14.1 | 88.8 | 11.0 |

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව

මෝටර් රථ ආනයනය තුළින් ලද ආදායම 2016 වර්ෂයේ දී රු. බිලියන 186.5 ක් වූ අතර එය 2015 වසරේ වූ රු. බිලියන 263.5 ට සාපේක්ෂව සියයට 29.2 කින් කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. මේ සඳහා 2016 වසරේ දී මෝටර් වාහන ආනයනය සියයට 28 ක ප්‍රතිශතයකින් අඩු වීම (මෝටර් රථ සියයට 58.7 කින් ද, මගී ප්‍රවාහන වෑන් සහ බස් රථ සියයට 40.7 කින් ද, භාණ්ඩ ප්‍රවාහන වාහන සියයට 27.1 කින් ද, ත්‍රී රෝද රථ සියයට 64.1 කින් ද, අඩුවීම) ප්‍රධාන වශයෙන් හේතු විය. වාහන සඳහා බදු අයකිරීමට හා වාහනවල වටිනාකම තීරණය කිරීමට නව තක්සේරු ක්‍රමයක් හඳුන්වා දීම සහ ණය සහ තක්සේරු වටිනාකම් අතර අනුපාතය (LTV) සංශෝධනය කිරීම තුළින් රථ වාහන ආනයනය අධෛර්යමත් කිරීම කෙරෙහි වූ රජයේ ප්‍රතිපත්තිය සමඟින් අදාල කාලය තුළ වාහන මත වූ නිෂ්පාදන බදු වැඩි කිරීම ද මේ සඳහා හේතු විය. ප්‍රතිශත අනුපාතය පදනම් වූ බදු පදනම තුළින් වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම හේතුවෙන් සිදුවිය හැකි ආදායම අඩුවීම වළක්වා ගැනීමට රථ වාහන මත වූ ඒකක බදු අනුපාතය සංශෝධනය කරන ලදී. එමෙන්ම විදුලි වාහන සහ මෝටර් සයිකල් සඳහා ද මෙම ඒකක බදු ක්‍රමය හඳුන්වා දෙන ලදී. මේ අතර අදාල වන නිෂ්පාදන බදු අඩුකරමින් ශුන්‍ය විමෝචක වාහන (Zero Emission Vehicle) භාවිතය වැඩි කිරීමට කටයුතු කරන ලදී. තවද බදු පද්ධතියේ වූ විෂමතාවයන් ඉවත් කරමින් ලොරි රථ, වෑන් රථ, සින්ගල් කැබ්, ඩබල් කැබ්, කෲ (Crew) කැබ් රථ, ශීතාගාර සහිත ලොරි සහ කසල අපහරණ රථ සඳහා බදු අනුපාත සංශෝධනය කරන ලදී.

මේ අතර, 2016 වසරේ දී රාජ්‍ය සේවකයන් සඳහා සහනදායී වාහන බලපත්‍ර ක්‍රමය නැවත ඇති කරන ලදී. මෙම සහනදායී වාහන බලපත්‍ර ක්‍රමය යටතේ රජයට අහිමි වූ ආදායම 2016 වර්ෂයේ දී රු. බිලියන 38.2 ක් වූ අතර එය 2015 වර්ෂයේ දී රු. බිලියන 40.0 ක් විය. තවද, වාහන අපනයන කර්මාන්තය දියුණු කිරීම අරමුණුකොට වාහන අපනයන කරුවන්ට දිරිදීමනාවක් ලෙස කොන්දේසි වලට යටත්ව වාහනයක් ආනයනය කිරීම සඳහා බදුසහන ලබාදෙන ලදී.


5.8 වගුව | නිෂ්පාදන බදු ආදායම

| අයිතමය | රු. මිලියන | | | | | |
|--------------------|----------------|----------------|----------------|----------------|----------------|--------------------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (තාවකාලික) |
| මත්පැන් | 55,286 | 60,086 | 66,008 | 69,100 | 105,234 | 120,238 |
| දුම්වැටි/දුම්කොළ | 49,623 | 53,563 | 58,567 | 57,240 | 80,015 | 88,792 |
| මෝටර් වාහන | 71,646 | 78,509 | 96,478 | 98,531 | 263,470 | 186,499 |
| බනිත තෙල් නිෂ්පාදන | 22,470 | 28,466 | 27,130 | 28,732 | 45,092 | 55,719 |
| අනෙකුත් | 5,798 | 3,336 | 2,516 | 3,087 | 3,812 | 3,704 |
| එකතුව | 204,821 | 223,960 | 250,700 | 256,690 | 497,623 | 454,952 |

මූලාශ්‍ර: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව


තවද, 2016 වර්ෂයේ දී ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව 2015 වසරේ දී වාර්තා වූ 668,907 සිට 493,328 දක්වා සියයට 26.2 කින් ද මෝටර් කාර් සංඛ්‍යාව සියයට 57.2 කින් ද, ත්‍රී රෝද රථ සියයට 56.0 කින් ද, බස් රථ සියයට 35.1 කින් ද, ද්විත්ව කාර්ය වාහන සියයට 31.9 කින් ද, අඩු විය.

5.4 රූපසටහන | දුම්වැටි නිෂ්පාදනය සහ නිෂ්පාදන බදු ආදායම



2016 වසරේ දී සිගරට් සහ දුම්කොළ මඟින් ලද නිෂ්පාදන බදු ආදායම 2015 වසරේ වාර්තා වූ රු. බිලියන 80 සිට රු. බිලියන 88.8 ක් දක්වා සියයට 11.0 කින් වැඩිවිය. සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන මත බදු අනුපාත වැඩි කරමින් සිදු කළ සංශෝධනයන් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ නමුත්, පසුගිය වසරට සාපේක්ෂව 2016 වසරේ දී සිගරට් පාරිභෝජනය සියයට 7.9 කින් අඩු වූ අතර මේ සඳහා දුම්කොළ සහ සිගරට් පාරිභෝජනය අධෛර්යමත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය සහ ජාතික මධ්‍යසාර සහ දුම්කොළ පනත යනාදී නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීම හේතුවිය.

5.5 රූපසටහන | මත්පැන් නිෂ්පාදනය සහ සුරාබදු ආදායම



තවද, මත්පැන් නිෂ්පාදන මගින් ලැබූ නිෂ්පාදන බදු ආදායම 2015 වසරේ වාර්තා වූ රු. බිලියන 105.2 කට සාපේක්ෂව 2016 වසරේ දී රු.බිලියන 120.2 දක්වා සියයට 14.3 කින්

වර්ධනය විය. 2016 වසර මැද භාගයේ දී සිදුවූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය සියයට 58.5 කින් අඩුවීම මධ්‍යයේ වුවද 2015 වසර අවසානයේ දී සැර මත්පැන් සහ ධාන්‍ය මත්පැන් මත වූ සිදුකරන ලද සුරාබදු අනුපාත ඉහළ දැමීම මේ සඳහා හේතු විය.

බනිජ තෙල් නිෂ්පාදන වලින් 2016 වසරේ දී ලද නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 55.7 ක් වන අතර එය පසුගිය වසරේ දී වූ රු. බිලියන 45.1 ට සාපේක්ෂව සියයට 23.6 ක වැඩිවීමකි. 2016 වසරේ දී බනිජ තෙල් නිෂ්පාදන ආනයනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.0 කින් වැඩිවීමත්, ගැස් ඔයිල්/ඩීසල් වල බදු අනුපාතය ලීටරයකට රු. 3/- සිට රු. 13 දක්වා වැඩි කිරීමත් මෙම ආදායම වැඩි කිරීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

5.9 වගුව | මෝටර් රථ වාහන ආනයනය

| අයිතමය | මෝටර් රථ වාහන සංඛ්‍යාව | | | | ප්‍රතිශතක වෙනස | | | |
|-----------------------------|------------------------|----------------|----------------|----------------|----------------|-------------|-------------|--------------|
| | 2013 | 2014 | 2015 | 2016 | 2013 | 2014 | 2015 | 2016 |
| යතුරුපැදි | 159,791 | 322,257 | 349,441 | 329,920 | -14.3 | 101.7 | 8.4 | -5.6 |
| ත්‍රිරෝද රථ | 80,586 | 83,233 | 132,865 | 47,724 | -13.6 | 3.3 | 59.6 | -64.1 |
| ට්‍රැක්ටර් | 13,247 | 5,511 | 14,233 | 13,514 | -30.2 | -58.4 | 158.3 | -5.1 |
| භාණ්ඩ ප්‍රවාහන වාහන | 25,655 | 25,664 | 44,218 | 32,221 | -43.7 | 0.0 | 72.3 | -27.1 |
| මගී ප්‍රවාහන වෑන් සහ බස් රථ | 1,627 | 3,906 | 4,687 | 2,781 | -49.9 | 140.1 | 20.0 | -40.7 |
| මෝටර් කාර් | 27,084 | 41,030 | 108,866 | 44,942 | 2.9 | 51.5 | 165.3 | -58.7 |
| අනෙකුත් | 408 | 402 | 510 | 322 | -6.2 | -1.5 | 26.9 | -36.9 |
| එකතුව | 308,398 | 482,003 | 654,820 | 471,424 | -17.6 | 56.3 | 35.9 | -28.0 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව

ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL)

2015 වසරේ රු. බිලියන 132.2 ක් වූ ආනයන බදු රැස්කිරීම් සියයට 18.4 ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 වසරේ දී රු. බිලියන 156.5 ක් දක්වා ඉහළ යන ලදී. මෙම වර්ධනය සඳහා 2016 වසරේ දී ආනයන බදු ව්‍යුහය සරල කිරීම සමගම තෝරාගත් භාණ්ඩ කිහිපයක් මත ආනයන බදු අනුපාත ඉහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු විය.

මේ අතර, 2015 වසරේ දී රු. බිලියන 52.3 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම 2016 වසරේ දී සියයට 6.8 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 55.8 ක් ලෙස වාර්තා විය. මේ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බද්දට යටත්වන භාණ්ඩ ප්‍රමාණය ඉහළ දැමීම සහ අල, ලොකු ඵෑනු, ඵෑනු, මුංඇට සහ සීනි යනාදී දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය වැඩි කිරීම ප්‍රධාන ලෙස හේතු විය.

කෙසේ වුවද, ආනයන බදු වලින් නිදහස් භාණ්ඩ වන පොහොර, ඖෂධ නිෂ්පාදන භාණ්ඩ සහ විදුලිය සැපයීම, බෙදාහැරීමට භාවිත කරන යන්ත්‍ර සහ උපකරණ මත ලබා දී තිබූ ආනයන බදු සහනයන් මෙන්ම ආයෝජන ගිවිසුම් මත බදු නිදහස ලබා දී ඇති අයිතමයන් මෙම ආනයන බදු මගින් ලැබෙන ආදායම් කාර්යසාධනය කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී.

5.10 වගුව | විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාත

| අයිතමය | බදු අනුපාතය (කි.ග්‍රෑම්යට රු.) | |
|--|--|--|
| | 2015 වසර අවසානයේ දී | 2016 වසර අවසානයේ දී |
| හාල් මැස්සන් | 11 | 11 |
| අල | 15 | 40 |
| රතු එෂුණු | 5 | 25 |
| බී එෂුණු | 5 | 40 |
| සුදු එෂුණු | 40 | 40 |
| මුං ඇට | 10 | 40 |
| පරිප්පු - සම්පූර්ණ | 0.25 | 5 |
| පියළි කළ | 0.25 | 10 |
| මිරිස් - කුඩු නොකළ | 25 | 25 |
| කුඩු කළ | 125 | 125 |
| ටින් මාළු | 50 | 50 |
| සීනි - සුදු | 30 | 13 |
| දුඹුරු | | 15 |
| වටානා - සම්පූර්ණ | 15 | 15 |
| - පියළි කළ | 18 | 18 |
| කඩල - සම්පූර්ණ | 7 | 7 |
| - පියළි කළ | 10 | 10 |
| උඳු | 60 | 60 |
| කවිපි | 70 | 70 |
| උම්බලකඩ | 102 | 102 |
| කරවල | 102 | 102 |
| දොඩම් - නැවුම් | 65 | 65 |
| මිදි - නැවුම් | 130 | 130 |
| ඇපල් - නැවුම් | 45 | 45 |
| කොත්තමල්ලි - නොඇඹරූ හෝ කුඩු නොකළ | 26 | 26 |
| කොත්තමල්ලි - ඇඹරූ හෝ කුඩු කළ | 52 | 52 |
| සුදුරු බීජ | 162 | 162 |
| මහදුරු බීජ | 52 | 162 |
| කහ - නොඇඹරූ හෝ කුඩු නොකළ | 102 | 102 |
| කහ - අනෙකුත් | 360 | 360 |
| උළුහාල් | 50 | 50 |
| කුරක්කන් | 70 | 70 |
| තණහාල්/අනෙකුත් | 70 | 70 |
| කුරක්කන් පිටි | 150 | 150 |
| උඳු පිටි | 200 | 200 |
| රටකපු පොත්ත සහිත | 112 | 112 |
| අබ | 62 | 62 |
| පාම් තෙල් / එළවළු තෙල් - පිරිපහදු නොකළ | 110 | 150 |
| පාම් ඕලීන් | | 155 |
| පිරිපහදු කරන ලද | 130 | 170 |
| අනෙකුත් පිරිපහදු කරන ලද එළවළු තෙල් (RBD පාම් තෙල්) | | 175 |
| පාම් මදයෙන් ලබාගත් තෙල් - පිරිපහදු නොකළ | 130 | 170 |
| පාම් මදයෙන් ලබාගත් තෙල් - පිරිපහදු කළ | 145 | 185 |
| මාළු | CIF අගයෙන් 10% හෝ කි.ග්‍රෑම්යට රු.10 යන අගයන්ගෙන් වැඩි අගය | CIF අගයෙන් 10% හෝ කි.ග්‍රෑම්යට රු.75 යන අගයන්ගෙන් වැඩි අගය |
| මැකරල් | 6 | 6 |
| යෝගට් | 625 | 625 |
| බටර් | 880 | 880 |
| මාගරින් (මේද සියයට 80 හෝ ඊට වැඩි) | 175 | 215 |
| මාගරින් - අනෙකුත් | 275 | 315 |
| ලුණු | 40 | 40 |
| රටඉඳි | 60 | 60 |
| වියළි මිදි | | 230 |
| මැන්ගුස්ටීන් | | 200 |
| වියළි දොඩම් | | 200 |
| පෙයාර්ස් | | 175 |
| වෙරිස් | | 250 |
| ප්ලම්ස් සහ ස්ලෝස් | | 200 |
| කිවි ෆෘට් | | 175 |
| දෙළුම් (අනෙකුත්) | | 200 |
| බඩඉරිඟු | 10 | 10 |

මූලාශ්‍රය : වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

ජාතිය ගොඩනැගීමේ බද්ද

2016 වසරේ දී රැස් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රු. බිලියන 57.4 ක් වූ අතර මෙය 2015 වසරේ දී රැස්කරන ලද රු. බිලියන 45.0 ක ආදායම සමග සැසඳීමේ දී සියයට 27.6 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙම වර්ධනය සඳහා 2016 වර්ෂයේ දී දේශීය හා ආනයන ක්‍රියාකාරකම්හි සිදු වූ වැඩිදියුණුවීම් මූලික වශයෙන් හේතු විය. දේශීය ක්‍රියාකාරකම් මගින් රැස් කරනු ලබන ජාතිය ගොඩ නැගීමේ බදු රැස් කිරීම සියයට 39.2 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 වර්ෂයේ දී රු. මිලියන 39.0 ක් දක්වා වර්ධනය වූ අතර ආනයන මත රැස්කරන ලද ජාතිය ගොඩනැගීමේ බද්ද මගින් ලද ආදායම සියයට 8.5 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 18.4 ක් ලෙස වාර්තා විය.

2016 වර්ෂයේ අගභාගයේ දී ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් වීමේ පිරිවැටුම් සීමාවට සිදුකල වෙනස්කම්හි බලපෑමද මෙම ආදායම වැඩිවීම කෙරෙහි තවදුරටත් හේතු විය. ඒ අනුව කාර්තුවට රු. මිලියන 3.75 ක් වූ බද්දට යටත්වීමේ සීමාව කාර්තුවට රු. මිලියන 3 දක්වා අඩු කිරීමත්, දේශීයව ලබාගත් කෘෂි නිෂ්පාදන අලෙවිය සඳහා සකස් කිරීම සහ හෝටල්, නවාතැන් සහ ආපනශාලා, දේශීයව ලබාගත් කෘෂි නිෂ්පාදන අලෙවිය සඳහා සකස් කිරීම, අධ්‍යාපන සේවා සැපයීම සඳහා පනවා තිබූ කාර්තුවකට රු. මිලියන 25ක් වූ සීමාව ඉවත් කරන ලදී. මේ අතර, 2016 වසරේ දී රු. බිලියන 28.7 ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද මගින් ලද ආදායම ආදායම් බෙදාහැරීමේ ක්‍රමය යටතේ පළාත් සභා වෙත මාරු කරන ලදී.

5.11 වගුව | පළාත් සභා වෙත පවරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ බදු ආදායම - 2016

| පළාත් සභාව | ආදායම (රු.මිලියන) | මුළු අගයෙන් % ලෙස |
|----------------|-------------------|-------------------|
| බස්නාහිර පළාත | 13,782 | 48 |
| මධ්‍යම පළාත | 2,584 | 9 |
| දකුණු පළාත | 2,584 | 9 |
| වයඹ පළාත | 2,584 | 9 |
| සබරගමුව පළාත | 1,436 | 5 |
| උතුරු මැද පළාත | 1,436 | 5 |
| ඌව පළාත | 1,436 | 5 |
| නැගෙනහිර පළාත | 1,436 | 5 |
| උතුරු පළාත | 1,436 | 5 |
| එකතුව | 28,712 | 100 |

මූලාශ්‍ර : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු

2015 වර්ෂයේ රු. බිලියන 58.6 ක් ලෙස පැවති වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු ආදායම 2016 වර්ෂයේ දී රු. බිලියන 88.8 ක් දක්වා සියයට 51.5 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙම වර්ධනය සඳහා 2016 ජනවාරි පළමුවන දින සිට වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු අනුපාතය සියයට 5.0 සිට සියයට 7.5 දක්වා ඉහළ දැමීම හේතුවිය. කෙසේ වුවද සියයට 7.5 ක් වන සම්මත බදු අනුපාතය සාමාන්‍ය භාණ්ඩ ආනයනයන් මත අය කරන ලද අතර ඉදිකිරීම්, කර්මාන්ත, පශු සම්පත් කර්මාන්තය, සහ කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ හා ඖෂධ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය වැනි තෝරාගත් භාණ්ඩයන් සඳහා සියයට 2.5 ක සහනදායී බදු අනුපාතය ක්‍රියාත්මක වේ.

සෙස් බද්ද

2016 වසරේ දී සෙස් බදු තුළින් ලද ආදායම රු. බිලියන 61.7 ක් දක්වා සියයට 33.4 කින් වර්ධනයක් වූ අතර එය සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 4.2 ක් විය. 2016 වසරේ දී ආනයන මත පමණක් අයකරන ලද සෙස් බදු ආදායම රු. බිලියන 59.0 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 35.5 ක වර්ධනයක් වාර්තා කරන ලදී. සිමෙන්ති, පිටත් ගඩොල්, මුද්‍රිත හෝ වර්ණ ගැන් වූ වියන ලද රෙදි, ස්වභාවය වෙනස් නොකරන ලද ඊතයිර් මධ්‍යසාර, නියුමැටික් ටයර් සහ ලිහිසි තෙල් ආනයනය මත අයකල සෙස් බදු 2016 වසරේ මෙම ආදායම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වුව ද, ලෝක වෙළඳපොළෙහි තේ, රබර්, සහ බණිප නිෂ්පාදන සඳහා වූ ඉල්ලුමේ පහළ යාම පිළිබිඹු කරමින් අපනයන සෙස් බදු ආදායම රු. බිලියන 2.7 ක් දක්වා සියයට 1.5 කින් ආන්තිකව අඩුවී ඇත. මේ අතර, 2016 වසර තුළ දී ආනයනික ගව, කළුකුන් සහ බැටළු යනාදී මස් වර්ග මත පනවා තිබූ සෙස් බද්ද සංශෝධනය කරන ලදී. තවද, අමු රබර් මත පනවා තිබූ අපනයන සෙස් බද්ද, එම අපනයනකරුවන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව අඩු කරන ලදී. මේ අතර විදුලි සංදේශ ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් විදුලි සංදේශ බදු තුළින් ලද ආදායම 2015 වසරේ වූ රු. බිලියන 33.4 සිට රු. බිලියන 36 දක්වා සියයට 7.8 කින් වැඩි විය.

5.12 වගුව | ජාත්‍යන්තර වෙළඳ කටයුතු මගින් ඉපැයූ සෙස් බදු ආදායම සහ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජයේ සහනාධාර 2014-2016 දක්වා

රු. මිලියන

| අයිතමය | සෙස් බදු ආදායම | | | අයිතමය | සහනාධාර | | |
|---|----------------|---------------|---------------|---|---------------|---------------|---------------|
| | 2014 | 2015 | 2016 (අ) | | 2014 | 2015 | 2016 (අ) |
| අපනයන සෙස් බද්ද | 3,085 | 2,713 | 2,672 | වාණිජ බෝග සංවර්ධනය | | | |
| තේ - තේ (බදු සහ අපනයන පාලන) පනත, තේ මණ්ඩල නීති යටතේ | 700 | 640 | 587 | තේ | 331 | 7,292 | 549 |
| රබර් - රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ | 33 | 12 | 10 | රබර් | 763 | 2,871 | 713 |
| පොල් - පොල් සංවර්ධන පනත යටතේ | 121 | 127 | 141 | පොල් | 485 | 471 | 709 |
| අ.සං.ම. සෙස් බද්ද - අපනයන සංවර්ධන පනත යටතේ | 2,230 | 1,934 | 1,832 | කජු | 40 | 35 | 40 |
| ආනයන මත සෙස් බද්ද | | | | සුළු අපනයන බෝග (කුරුඳු කොකෝවා, කෝපි, ගම්මිරිස්) | 254 | 360 | 380 |
| අපනයන සෙස් බද්ද - අපනයන සංවර්ධන පනත යටතේ | 35,622 | 43,576 | 59,058 | සමස්ත කෘෂිකාර්මික අංශය සංවර්ධනය සඳහා පොහොර සහනාධාරය | 31,858 | 49,571 | 27,771 |
| එකතුව | 38,707 | 46,289 | 61,730 | එකතුව | 33,731 | 60,600 | 30,162 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව (අ) නාවකාලික

බදු නොවන ආදායම

2016 වර්ෂයේ සමස්ථ ආදායමින් සියයට 13.2 ක් වූ බදු නොවන ආදායම 2015 වර්ෂයේ දී වාර්තා කළ රු. බිලියන 99.1 කට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 124.4 වර්ධනයක් සහිතව රු. බිලියන 222.4 ක් වාර්තා කරන ලදී. රජය සතු ව්‍යාපාර වලින් ලද ලාභ සහ ලාභාංශ පැවරීම් මෙම කැපී පෙනෙන ආදායම් වර්ධනය සඳහා පිටිවහලක් විය.

රජය සතු ව්‍යාපාර වලින් ලද ලාභ සහ ලාභාංශ ආදායම 2015 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 29.8 ට සාපේක්ෂව සියයට 263.0 ක වර්ධනයක් සහිතව රු. බිලියන 108.2 ක් වාර්තා කරන ලදී. රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමක කොමිසම, බනිස් තෙල් නීතිගත සංස්ථාව සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් ප්‍රේශණය කළ ලාභ සහ ලාභාංශ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

5.13 වගුව | බදු නොවන ආදායම

රු. මිලියන

| අයිතමය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (තාවකාලික) | 2015/2016 (ප්‍රතිශතක වෙනස) | 2016 (සමස්ත බදු නොවන ආදායම%) |
|------------------------|----------------|----------------|----------------|----------------|---------------|-----------------|----------------------------|------------------------------|
| පොලී/කුලී | 13,426 | 11,686 | 11,995 | 13,647 | 7,321 | 15,806 | 115.9 | 7.1 |
| ලාභ සහ ලාභාංශ | 34,351 | 46,761 | 35,169 | 46,814 | 29,798 | 108,160 | 263.0 | 48.6 |
| විකුණුම් සහ ගාස්තු | 37,292 | 26,019 | 40,721 | 35,499 | 44,632 | 72,606 | 62.7 | 32.7 |
| සමාජ ආරක්ෂණ දායක මුදල් | 12,628 | 11,738 | 15,145 | 14,919 | 15,213 | 18,046 | 18.6 | 8.1 |
| මහ බැංකු ලාභ පැවරීම් | 22,000 | 43,000 | 26,350 | 11,500 | - | 5,000 | - | 2.2 |
| අනෙකුත් | 2,468 | 3,343 | 2,173 | 22,466 | 2,135 | 2,754 | 29.0 | 1.2 |
| එකතුව | 122,165 | 142,547 | 131,552 | 144,845 | 99,099 | 222,372 | 124.4 | 100.0 |

මූලාශ්‍ර : හාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

2016 වර්ෂය තුළ රු. බිලියන 15.8 ක් වූ කුලී ආදායම 2015 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 7.3 ට සාපේක්ෂව සියයට 115.9 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගත් අතර මේ සඳහා රාජ්‍ය දේපල කාර්යක්ෂමව කළමනාකරණය හේතු විය. රාජ්‍ය අංශය තුළින් ලද වැටුප් වර්ධනය පිළිබිඹු කරමින් සමාජ ආරක්ෂණ දායකත්ව මගින් ලද ආදායම රු. බිලියන

18.0 දක්වා සියයට 18.6 කින් වර්ධනය විය. රජය මගින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත නැව් නැගීමේ ගාස්තු ඇ.ඩො. 30 දක්වා ඉහළ නැංවීම සහ විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සහ විසා බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම, මෙම විකිණුම් සහ ගාස්තු ආදායම ඉහළ යාම පිණිස හේතුවිය.

5.14 වගුව | රාජ්‍ය ආදායමෙහි විචලනා විශ්ලේශණය - 2016

රු. බිලියන

| අයිතමය | 2015 | 2016 අස්තමේන්තුව | 2016 (තාවකාලික) | හේතු |
|---------------------------------|----------------|---------------------|--------------------|---|
| ආදායම් බදු | 262.6 | 236.0 | 258.8 | 2015 වර්ෂයේ ආදායම් බදු ආදායම තුළ රු. මිලියන 49.8 ක එක් වරක් පමණක් ගෙවනු ලැබූ සුපිරි වාසි බද්ද ඇතුළත් වී ඇත. සුපිරි වාසි බද්ද නොසලකා ආදායම් බදු ආදායම සැලකීමේ දී 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 21.7 ක වර්ධනයක් පෙන්නුම් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්ඵෛ පද්ධතිය ක්‍රියාත්මක වීම මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ලාභ ලබන සමාගම් සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කිරීම හේතුවෙන් බදු පදනම පුළුල් වීම සහ ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට 0.5 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් ආර්ථික සේවා ගාස්තු ආදායම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය. |
| එකතු කළ අගය මත බදු | 219.7 | 315.0 | 283.5 | 2016 වර්ෂය තුළ එකතු කළ අගය මත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ RAMIS පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දැමීම, බදුවන සීමාව වර්ෂයකට රු. මිලියන 15 සිට රු. මිලියන 12 දක්වා පහත හෙලීම සහ සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා, සිරවරී සහ දුම්කොළ නිෂ්පාදන සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ එකතු කළ අගය මත බදු ආදායම ඉහළ නැංවීම සඳහා දායක විය. |
| එකතු කළ අගය මත බදු | 219.7 | 315.0 | 283.5 | 2016 වර්ෂය තුළ එකතු කළ අගය මත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්ඵෛ පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දැමීම, බදුවන සීමාව වර්ෂයකට රු. මිලියන 15 සිට රු. මිලියන 12 දක්වා පහත හෙලීම සහ සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා, සිරවරී සහ දුම්කොළ නිෂ්පාදන සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ එකතු කළ අගය මත බදු ආදායම ඉහළ නැංවීම සඳහා දායක විය. |
| නිෂ්පාදන බදු | 497.6 | 444.0 | 454.9 | නිෂ්පාදන බදු ආදායම 2015 වසරට සාපේක්ෂව සියයට 8.6 කින් අඩු වී ඇති අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් මෝටර් වාහන මගින් ලද නිෂ්පාදන බදු ආදායම සියයට 29.2 කින් පහළ යාම හේතු වී ඇත. කෙසේ වුවද, මෙම කාලසීමාව තුළදී මත්පැන්, සිරවරී සහ පෙට්‍රෝලියම් මගින් ලද නිෂ්පාදන බදු ආදායම පිළිවෙලින් සියයට 14.3 කින්, සියයට 11.0 කින් සහ සියයට 23.6 කින් වැඩි වන ලදී. තවද, බදු අනුපාත සංශෝධනය කිරීම සහ නිෂ්පාදන පරිමාව ඉහළ යාම ආදායම ඉහළ යාම සඳහා හේතු වී ඇත. |
| ආනයන බදු | 132.2 | 135.0 | 156.5 | 2016 වසරේ මෙම ආනයන බදු වර්ධනය සඳහා සලකා බලන ලද කාලපරිච්ඡේදය තුළ දී ආනයන බදු අනුපාත ඉහළ දැමීම, තීරු බදු ව්‍යුහය සරල කිරීම සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය මෙම වසර තුළ දී ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. |
| වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු | 58.6 | 92.0 | 88.8 | වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු ආදායම ඉහළ යාම සඳහා වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු අනුපාතය සියයට 5 සිට සියයට 7.5 දක්වා ඉහළ දැමීම සහ 2016.01.01 දින සිට තෝරාගත් භාණ්ඩ මත පනවා තිබූ සියයට 2.5 ක් වන සහනදායී බදු අනුපාතය සීමා කිරීම යනාදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතු වී ඇත. |
| ජාතීය ගොඩනැගීමේ බදු | 45.0 | 54.0 | 57.4 | ජාතීය ගොඩනැගීමේ බදු පදනම පුළුල් කිරීම සඳහා කාර්තුවක් සඳහා වන බදු නිදහස් සීමාව රු. මිලියන 3.75 සිට රු. මිලියන 3.0 දක්වා අඩු කිරීම සහ හෝටල්, නවාතැන්, ආපනශාලා යනාදිය සඳහා වූ කාර්තුවක් සඳහා වන රු. මිලියන 25 නිදහස් සීමාව ඉවත් කිරීම මෙම ආදායම ඉහළ යාම සඳහා දායක වන ලදී. මෙම වසර තුළ දී දේශීය සහ විදේශීය වෙළඳාම සම්බන්ධ බදු ආශ්‍රිත ක්‍රියාකාරකම්හි වර්ධනයද ආදායම් ඉහළ යාම සඳහා තවදුරටත් හේතු වී ඇත. |
| අනෙකුත් බදු | 140.1 | 156.0 | 163.8 | විශේෂ වෙළඳ භාණ්ඩ යටතට ගැනෙන අයිතමයන් ගණන වැඩිකිරීම සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත සංශෝධනය කිරීම සමඟින් පාවහන් හා රෙදිපිළි මත වන සෙස් බදු වැඩි කිරීම යනාදිය මෙම බදු ආදායම ඉහළ යාමට හේතු වී ඇත. මෙයට අමතරව, ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සඳහා පනවා තිබූ මිනිත්තුවකට ඇ.ඩො. ගන 9 ක් වන බද්ද මිනිත්තුවකට ඇ.ඩො. ගන 12 දක්වා ඉහළ නැංවීම මෙම බදු ආදායම වර්ධනය කිරීම සඳහා තවදුරටත් හේතු වී ඇත. |
| බදු නොවන ආදායම | 99.1 | 144.0 | 222.4 | රජයට අයත් ව්‍යවසායන්ගේ ලැබෙන ලාභ සහ ලාභාංශ ගෙවීම් ඉහළ යාම සහ මූලික වැටුප් වැඩි කිරීම හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් ලද සමාජ ආරක්ෂණ දායකත්ව මුදල්හි වර්ධනය බදු ආදායම ඉහළ යාම කෙරෙහි ධනාත්මකව බලපාන ලදී. නැව් හෝ ගුවන් මගීන්ගෙන් අයකරන විගමන බද්ද ඇ.ඩො. 30 ක් දක්වා ඉහළ දැමීම සහ ගමන් බලපත්‍ර හා විසා ගාස්තු ඉහළ නැංවීමට ගත් ප්‍රතිපත්තිය තීරණයන් හේතුවෙන් හේතුවෙන් විකුණුම් සහ ගාස්තු මගින් ලද ආදායම ඉහළ යාම ද මේ සඳහා හේතු වී ඇත. |
| එකතුව | 1,454.9 | 1,576.0 | 1,686.3 | |

මූලාශ්‍රය : රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

05 පරිච්ඡේදය රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන්

5.1 විශේෂ සටහන | ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග : 2016 ජනවාරි - 2017 අප්‍රේල්

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග |
|--|---|
| නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද | |
| 2016.01.12 | 2015.11.20 දිනට හෝ එම දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති හා පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කරන ලද වාහන සඳහා 2015.02.26 දිනැති අංක. 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් බදු අනුපාතයන් අදාළ වන පරිදි බදු සහන ලබාදෙන ලදී. |
| 2016.04. 29 | පළාත් සභා මන්ත්‍රීවරයකු, විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා දුත මණ්ඩලයක සේවය කරනු ලබන ශ්‍රී ලාංකික තානාපති නිලධාරියකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන වාහන සඳහා විශේෂිත කොන්දේසි යටතේ බදු සහන ලබා දෙන ලදී. |
| 2016.05. 02 | 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ආනයනය කරනු ලබන වාහන සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී. |
| 2016.05. 16 | අතිගරු ජනාධිපතිතුමා හෝ අගමැතිතුමාගේ නිල පරිහරණය සඳහා ආනයනය කරන ලද සෑම අයිතමයක්/වාහනයක් සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී. |
| 2016.05. 19 | රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරන ලද තැනැත්තකු විසින් සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථවාහන සඳහා හෝ එබඳු පුද්ගලයින්ට පරිත්‍යාග වශයෙන් ලැබෙන මෝටර් රථවාහන සඳහා විශේෂිත කොන්දේසි යටතේ බදු සහන ලබාදෙන ලදී. |
| 2016.05. 27 | මෝටර් රථවාහන සඳහා ඒකක අනුපාත මත පදනම්ව අයකරනු ලබන නිෂ්පාදන බදු සංශෝධනය කිරීම හා විද්‍යුත් මෝටර් රථයන්හි එන්ජිමෙහි ඇති මෝටර් බලයෙහි කිලෝවොට් ධාරිතාවය මත නිෂ්පාදන බදු අනුපාතයන් හඳුන්වා දෙන ලදී. |
| 2016.08.19 | රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරන ලද මෝටර් රථ වාහන හෝ දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ වාහන මිලදී ගැනීම සඳහා නිෂ්පාදන බදු සහන ලබා දෙන ලදී. |
| 2016.08.20 | ඩීසල්/ගැස් ඔයිල් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද ලීටරයකට රු. 3 සිට ලීටරයකට රු. 13 දක්වා ඉහළ නංවන ලදී. |
| 2016.10.04 | සිගරට් සඳහා වන නිෂ්පාදන බද්ද සංශෝධනය කරන ලදී. |
| 2016.11.11 | මෝටර් රථ වාහන සඳහා නිෂ්පාදන බද්ද සංශෝධනය කරන ලද අතර, මෝටර් සයිකල් සඳහා ඒකක අනුපාත මත පදනම්ව අයකරනු ලබන නිෂ්පාදන බදු හඳුන්වා දෙන ලදී. මීට අමතරව, බියර් කෑන් සඳහා නිෂ්පාදන බද්දක් පනවන ලදී. |
| 2016.11.11 | පළාත් සභාවන්හි ආණ්ඩුකාරවරුන් විසින් ආනයනය කරනු ලබන වාහන සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී. |
| 2016.12.07 | එන්ජින් සහ කුටි සවිකළ වැසි සහිත වාහන හා අවුරුදු හතරට වඩා නොපැරණි කැබ් රථ සඳහා නිෂ්පාදන බදු හඳුන්වා දෙන ලදී. |
| සුරා බදු (ආඥා පනත) | |
| 2016.01.01. | විදේශීය මත්පැන් ප්‍රවාහනය හා සිල්ලර වෙළෙඳාම සඳහා සීමා පනවන ලදී. |
| 2016.01.01 | බෝතල්කළ රා සඳහා වූ සුරා බදු අනුපාත ඉහළ නංවන ලදී. |
| 2016.04. 01 | ඊකයිල් මධ්‍යසාර සඳහා වූ සුරාබදු අනුපාත සංශෝධනය කරන ලදී. |
| 2016.09. 01 | ආනයනික විදේශීය මත්පැන් සඳහා වූ සුරා බදු අනුපාත සංශෝධනය කරන ලදී. - බියර් තොග ලීටරයක් සඳහා රු.50 - විදේශ වසින් තොග ලීටරයක් සඳහා රු. 100 - අනෙකුත් විදේශීය මත්පැන් තොග ලීටරයක් සඳහා රු.200 |
| 2016.10.04 | ප්‍රතිඅපනයනය කිරීම සඳහා හෝ තීරු බදු රහිත සාප්පුවල අලෙවි කිරීම සඳහා ආනයනය කරනු ලබන මත්පැන් මත 2016.08.26 දිනැති අංක. 1981/87 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පනවන ලද සුරා බදු වලින් නිදහස් කරන ලදී. |
| 2017.01.01 | එතනෝල් ප්‍රවාහනයේ දී සහ ගබඩා කිරීමේ දී වාෂ්ප වීම මගින් ඇතිවන අලාභය සඳහා ලබා දී තිබූ දීමනාව අඩු කරන ලදී. |
| 2017.01.01 | වාර්ෂික සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන ලදී. |
| 2017.01.01 | බෝතල්කළ රා සඳහා ලීටරයකට රු. 30 ක්ව පැවති සුරා බදු අනුපාතය ලීටරයකට රු. 50 ක් දක්වා ඉහළ දමන ලදී. |
| 2017.01.01 | විදේශ මත්පැන් බලපත්‍ර සමග නිකුත් කරනු ලබන රු. 100,000 අරක්කු බලපත්‍ර ගාස්තුවක් හා බෝතල් කළ රා අලෙවිය සඳහා රු.50,000 බලපත්‍ර ගාස්තුවක් පනවන ලදී. |

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග |
|---|--|
| මුද්දර ගාස්තු | |
| 2016.01.01 | ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් සිදු කරනු ලබන විදේශ මිලදී ගැනීම් සඳහා වන මුද්දර ගාස්තු සියයට 2.5 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.01.01 | - ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් සිදු කරනු ලබන දේශීය මිලදී ගැනීම් සඳහා වන මුද්දර ගාස්තු ඉවත් කරන ලදී. - කොටස් සහතික නිකුත් කිරීමේදී අය කරනු ලබන මුද්දර ගාස්තු ඉවත් කරන ලදී. |
| වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු (PAL) | |
| 2016.01.01 | - වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද සියයට 5 සිට සියයට 7.5 දක්වා ඉහළ නංවන ලදී. - සියයට 2.5 ක සහනදායී වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු අනුපාතය ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් උපකරණ සඳහා ද ලබාදෙන ලදී. - කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරනු ලබන තෝරාගත් යන්ත්‍ර සූත්‍ර වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන ලදී. |
| 2016.11.11 | - පුවත්පත් හැර මුද්‍රිත පොත්, සඟරා, ජ්‍යෙෂ්ඨ සහ වාර සඟරා වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් කරන ලදී. - මාෂධ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන අඹු ද්‍රව්‍ය සඳහා සියයට 2.5 ක සහනදායී අනුපාතය ලබා දෙන ලදී. |
| සෙස් බද්ද | |
| 2016.06.15 | නොනිම් රබර් සඳහා වූ අපනයන සෙස් බද්ද කිලෝග්‍රෑම්යකට රු. 15 සිට කිලෝග්‍රෑම්යකට රු. 4 දක්වා සංශෝධනය කරන ලදී. |
| 2016.06.15 | ආනයනික ගව, කළුකුම් සහ බැටළු මස් සඳහා වූ ආනයන සෙස් බද්ද සියයට 30 හෝ කිලෝග්‍රෑම්යකට රු. 225 සිට සියයට 15 හෝ කිලෝග්‍රෑම්යකට රු. 100 දක්වා සංශෝධනය කරන ලදී. |
| 2016.06.29 | වායු ගන්වන ලද පාන වර්ග සඳහා වූ ආනයන සෙස් බද්ද සංශෝධනය කරන ලදී. |
| 2016.07.13 | බිඩි කොළ සඳහා වූ ආනයනික සෙස් බද්ද සංශෝධනය කරන ලදී. |
| 2016.08.24 | වායු ගන්වන ලද පාන වර්ග සඳහා වූ ආනයන සෙස් බද්ද සංශෝධනය කරන ලදී. |
| 2016.11.12 | පෙරසවි ගොඩනැගිලි, ඌරු තෙල්, ඉක්නුපාක, සූරියකාන්ත බීජ, තෙල් ඉවත්කළ පොල් ආදී හඳුනාගත් භාණ්ඩ වර්ග සියයක් සඳහා වූ ආනයන සෙස් බදු අනුපාතයන් සංශෝධනය කරන ලදී. |
| ආර්ථික සේවා ගාස්තුව (ESC) | |
| 01.04.2016 | - ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට සියයට 0.5 දක්වා ඉහළ දමන ලදී. - වර්ෂයකට රු. මිලියන 120 ක් ව පැවති උපරිම බැඳීම ඉවත් කරන ලදී. - ලාභ ලබන ව්‍යාපාර සඳහා මෙතෙක් පැවති ආර්ථික සේවා ගාස්තුවෙන් බැහැර කිරීම ඉවත් කරන ලදී. - ආර්ථික සේවා ගාස්තු බදු බැර ඉදිරියට ගෙන යා හැකි කාලය වසර 5 සිට 3 දක්වා අඩුකරන ලදී. - විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් භාණ්ඩ සඳහා ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන ආර්ථික සේවා ගාස්තුවක් පනවන ලදී. |
| 2016.11.24 | - රථ හා අනෙකුත් වටිනා ලෝහ මත ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන ආර්ථික සේවා ගාස්තුවක් පනවන ලදී. |
| 2017.04.01 | - වාහන ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන ආර්ථික සේවා ගාස්තුවක් පනවන ලදී. - ආර්ථික සේවා ගාස්තුවට යටත් සැපයුම් සීමාව කාර්තුවකට රු. මිලියන 50 සිට කාර්තුවකට රු. මිලියන 12.5 දක්වා පහත දමන ලදී. |
| එකතුකළ අගය මත බද්ද (VAT) | |
| 2016.05.02-2016.07.11 දක්වා සහ 2016.11.01 ඉදිරියට | - එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දමන ලදී. - එකතු කළ අගය මත බද්ද යටතේ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය බද්දට යටත්වීමේ සීමාව වර්ෂයකට රු. මිලියන 15 සිට වර්ෂයකට රු. මිලියන 12 දක්වා අඩු කරන ලදී. - තොග හා සිල්ලර වෙළඳාමට එකතුකළ අගය මත බදු අය කිරීම සඳහා පැවතිය යුතු විකිණුම් වටිනාකම කාර්තුවකට රු. මිලියන 12.5 ක් දක්වා අඩු කරන ලදී. - විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ උපකරණ සහ යන්ත්‍රෝපකරණ ආනයනය හෝ සැපයීම, විදුලි සංදේශ කර්මාන්තය සඳහා අවශ්‍ය වන තඹ කම්බි ද ඇතුළත්ව අධි තාක්ෂණික උපකරණ, විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර, සහ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති හැර අනෙකුත් සියළුම ව්‍යාපෘති සඳහා වූ භාණ්ඩ හා සේවා සැපයුම එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී. - සිනි හෝ පැණි රස කාරක අඩංගු කරන ලද ආනයනික කිරිපිටි හා දේශීයව නිෂ්පාදනය කරන ලද කිරිපිටි එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී. - මත්පැන්, සිගරට්, ගල් අඟුරු, සුවඳ විලවුන්, ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ සහ විදුලි සංදේශ උපකරණ එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී. - රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තිකයින් සඳහා ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, වැනල් ගාස්තු හැර අනෙකුත් සෞඛ්‍ය සේවා සඳහා වූ වියදම් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කරන ලදී. |

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග |
|---|---|
| 2016.11.10 | විදුලිබල මණ්ඩලය සමග ඇතිකරගත් සම්මත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ (ජල, සුලඟ, ශාක කොටස් මගින් පමණක්) ආනයනය කරනු ලබන භාණ්ඩ තවදුරටත් ලඝු කොට ලැයිස්තු ගත කරන ලදී. පහත සඳහන් භාණ්ඩ එකතුකළ අගය මත බද්දෙන් නිදහස් කරන ලදී |
| 2016.11.11 | - සුනිතය බලශක්තිය ජනනය කිරීම සඳහා වූ යන්ත්‍රාගාර, යන්ත්‍ර සූත්‍ර, සහ උපාංග - පුවත් පත් හැර මුද්‍රිත පොත්, සඟරා, ජර්නල් සහ වාර සඟරා - වෛද්‍ය යන්ත්‍ර සූත්‍ර හා වෛද්‍ය උපකරණ - ඇතැම් විද්‍යුත් උපකරණ |
| ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) | |
| 2016.05.02-2016.07.11 දක්වා හා 2016.11.01 ඉදිරියට | - ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් පිරිවැටුම් සීමාව කාර්තුවකට රු. මිලියන 3.75 සිට රු. මිලියන 3.0 දක්වා පහත දමන ලදී. - විදුලි සංදේශ සේවා සැපයුම, විදුලි බල සැපයුම, සහ ලිහිසි තෙල් සහ නිවාස ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂිත ව්‍යාපෘතින් සඳහා සපයනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ලබා දී තිබූ නිදහස් කිරීම් ඉවත් කොට ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කරන ලදී. |
| 2016.11.11 | පුවත් පත් හැර මුද්‍රිත පොත්, සඟරා, ජර්නල් සහ වාර සඟරා, සූර්ය කෝෂ පැනල සහ උපාංග ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරන ලදී. |
| තිරු බද්ද | |
| 2016.02. 01 | සහල් සඳහා වන තිරු බද්ද කිලෝග්‍රෑමයකට රු. 35 සිට රු. 50 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.06.17 | ෆාම් ඔලෙයින් සඳහා නව ජාතික උප බෙදුම් සංයෝජිත වර්ගීකරණ ඇති කරන ලදී. |
| 2016.08.13 | භාණ්ඩ ඇසිරීම සඳහා භාවිතා කරනු ලබන බහළුම් (මළ) සඳහා වන තිරු බද්ද කිලෝග්‍රෑමයකට රු. 15 දක්වා සංශෝධනය කරන ලදී. |
| 2016.08. 25 | එතනෝල් මධ්‍යසාර සඳහා වූ තිරු බද්ද ලීටරයකට රු. 400 සිට ලීටරයකට රු. 500 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.09. 15 | තිරිගු ඇට සඳහා වූ තිරු බද්ද කිලෝග්‍රෑමයකට රු. 10 සිට කිලෝග්‍රෑමයකට රු. 12 දක්වා ඉහළ දමන ලදී. - එතනෝල් මධ්‍යසාර සඳහා වූ තිරු බද්ද ලීටරයකට රු. 500 සිට ලීටරයකට රු. 800 දක්වා ඉහළ දමන ලදී. - ලෝක වෙළඳ සංවිධානය හා එකඟ වූ සීමා අනුපාතයන්ට අනුව ආනයන බද්දේ රේගු තිරු 96 ක ගැලපීම් සිදුකරන ලදී. |
| 2016.11.11 | - ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම පරිදි තෝරාගත් භාණ්ඩ සඳහා ජාතික උප බෙදුම් සංයෝජිත වර්ගීකරණයක් ඇති කරන ලදී. - කර්මාන්ත විසින් භාවිතයට ගනු ලබන අමු ද්‍රව්‍ය සඳහා වූ තිරු බද්ද පහත හෙලන ලදී. |
| 2016.12.03 | - ලිහිසි තෙල් සඳහා වූ තිරු බද්ද සියයට 30 සිට සියයට 15 දක්වා පහත හෙලන ලදී. - යකඩ බාර් සඳහා වූ තිරු බද්ද කිලෝග්‍රෑමයකට රු. 8 දක්වා ඉහළ දමන ලදී. |
| 2017.01.07 | සහල් ප්‍රභේද සඳහා නව රේගු ජාතික උප බෙදුම් සංයෝජිත වර්ගීකරණයක් හඳුන්වා දෙන ලදී. |
| රේගු බදු තක්සේරු කිරීම හා වෙනත් | |
| 2016.03.01 2016.05.26 2016.06.14 | මෝටර් රථ වාහන සඳහා තිරු බදු තක්සේරු ක්‍රමවේදය සංශෝධනය කරන ලදී. |
| 2016.05.19 2016.07.20 2016.09.29 | සියයට සියයක් බදු රහිතව ආනයනය කරන ලද හා ලියාපදිංචි කරන ලද රථ වාහන බැහැර කිරීමේ අරමුණින් වටිනාකම ක්ෂය කරන ලදී. |
| 2016.08.23 | ප්‍රති අපනයනය කිරීමේ පදනම මත ආනයනය කළ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සඳහා ක්ෂය කිරීම මත වූ තිරු බදු අගයන් හඳුනාගැනීමට ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. |
| 2016.11.11 | රේගු තක්සේරු කිරීමේ අරමුණින් ගැල් කුලිය හඳුනාගැනීමට ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. |
| 2016.11.23 | |

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග |
|------------------------------------|--|
| විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) | |
| 2016.01. 21 | උම්බලකඩ, හාල්මැස්සන්, මුං ඇට, උඳු, මිරිස්, කහ ඇතුළු භාණ්ඩ වර්ග 8 ක් සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස හයක් දක්වා දීර්ඝ කරන ලදී. |
| 2016.01. 29 | බඩ ඉරිගු හා එළවළු මේදය සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව පිළිවෙළින් මාසයකින් හා මාස තුනකින් දීර්ඝ කරන ලදී. |
| 2016.03. 01 | පහත සඳහන් භාණ්ඩ සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරන ලදී. - අර්තාපල් කිලෝ ග්‍රෑමයකට රු. 15 සිට කිලෝග්‍රෑමයකට රු. 35 දක්වා - ලොකු එෂු කිලෝග්‍රෑමයකට රු. 5 සිට කිලෝග්‍රෑමයකට රු. 25 දක්වා |
| 2016.03. 08 | මැකරල් මාළු, වටානා, කොන්ඩ කඩල, කවුපි, කුරක්කන්, මාගරින්, සීනි ඇතුළු භාණ්ඩ වර්ග 8 ක් සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලසීමාව මාස හයකින් දීර්ඝ කරන ලදී. |
| 2016.04. 02 | කරවල, යෝගට්, බටර්, රතු එෂු, දොඩම්, මිදි, ඇපල් ඇතුළු භාණ්ඩ වර්ග 15 ක් සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස හයකින් දීර්ඝ කරන ලදී. |
| 2016.05. 13 | මාගරින් හා එළවළු තෙල් සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 20 කින් ඉහළ දමන ලදී. |
| 2016.05. 21 | - රතු එෂු සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 5 සිට කිලෝග්‍රෑමයකට රු. 25 දක්වා ඉහළ දමන ලද අතර, මහ දුරු සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 52 සිට කිලෝග්‍රෑමයකට රු. 162 දක්වා ඉහළ දමන ලදී. - මාළු, පරිප්පු, රට ඉදි සහ දුරු යන භාණ්ඩ වර්ග සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලසීමාව මාස හයකින් දීර්ඝ කරන ලදී. |
| 2016.06. 17 | මාගරින් හා එළවළු තෙල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 20 කින් ඉහළ දමන ලදී. |
| 2016.07. 01 | - බඩ ඉරිගු සඳහා සියයට 10 ක් වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නැවත පනවන ලදී. - අර්තාපල් හා ලොකු එෂු සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස තුනකින් දීර්ඝ කරන ලදී. |
| 2016.07. 19 | - සීනි සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 30 සිට ගත 25 දක්වා මාස හයක කාලයක් සඳහා පහත දමන ලදී. - උම්බලකඩ, හාල්මැස්සන්, මුං ඇට, කවුපි, මිරිස්, කොන්තමල්ලි, කහ ඇතුළු භාණ්ඩ වර්ග 8 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස හයකින් දීර්ඝ කරන ලදී. |
| 2016.08. 20 | ලොකු එෂු සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 25 සිට කිලෝග්‍රෑමයකට රු. 40 දක්වා මාස හයක කාලයක් සඳහා ඉහළ දමන ලදී. |
| 2016.08. 25 | අර්තාපල් සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 35 සිට කිලෝග්‍රෑමයකට රු. 40 දක්වා මාස හයක කාලයක් සඳහා ඉහළ දමන ලදී. |
| 2016.09. 08 | මැකරල් මාළු, වටානා, කොණ්ඩ කඩල, කවුපි සහ කුරක්කන් සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා දීර්ඝ කරන ලදී. |
| 2016.09. 16 | සීනි සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා සංශෝධනය කරන ලදී. - ශුද්ධ නොකළ/රතු සීනි කිලෝ ග්‍රෑමයකට ගත 25 සිට කිලෝ ග්‍රෑමයකට රු. 15 දක්වා - සුදු සීනි කිලෝ ග්‍රෑමයකට ගත 25 සිට කිලෝ ග්‍රෑමයකට රු. 2 දක්වා |
| 2016.09.30 | පහත සඳහන් භාණ්ඩ සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරන ලදී. - සම්පූර්ණ (පියලි නොකළ) පරිප්පු කිලෝග්‍රෑමයකට ගත 0.25 සිට කිලෝග්‍රෑමයකට රු.5 දක්වා - පියලි කළ පරිප්පු කිලෝග්‍රෑමයකට ගත 0.25 සිට කිලෝග්‍රෑමයකට රු.10 දක්වා |
| 2016.10.02 | කරවල, යෝගට්, බටර්, සුදු එෂු, දොඩම්, මිදි, ඇපල්, කුරක්කන්, රටකපු, අබ ඇට, ලුණු ආදී භාණ්ඩ වර්ග 12 ක් සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා දීර්ඝ කරන ලදී. - මාළු සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 50 හෝ සියයට 10 සිට සියයට 10 හෝ කිලෝග්‍රෑමයකට රු.75 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.11.08 | - මුං ඇට සඳහා අයකළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10 සිට කිලෝග්‍රෑමයකට රු. 40 දක්වා ඉහළ දමන ලදී. - මැංගුස්, පෙයාර්ස්, වියලි දොඩම්, වියලි මිදි ආදී පළතුරු වර්ග 6 ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දෙන ලදී. |

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග |
|--|---|
| 2016.11.11 | සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රු. 2 ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රු. 7 ක් දක්වා ඉහළ දමන ලදී. |
| 2016.11.21 | රතු එෂු, රට ඉඳි, දුරු, සහ මහදුරු සඳහා අය කල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා දීර්ඝ කරන ලදී. |
| 2016.12.10 | එළවළු තෙල් සඳහා අය කල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 20 කින් ඉහළ දමන ලදී. |
| 2016.12.20 | ආනයනික බඩ ඉරිඟු සඳහා කිලෝග්‍රෑමයකට රු. 10 ක් වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නැවත හඳුන්වා දෙන ලද අතර, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රු. 7 ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රු. 13 ක් දක්වා ඉහළ දමන ලදී. |
| 2017.01.07 | සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෙටු රළු සහල් (කැකුළු), නාඩු සහල් (රතු හෝ සුදු), සහ සම්බා සහල් (රතු හෝ සුදු), සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 15 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවන ලදී. |
| 2017.01.19 | <ul style="list-style-type: none"> - උම්බලකඩ, හාල්මැස්සන්, උලු, මිරිස්, කහ ආදී භාණ්ඩ වර්ග 8 ක් සඳහා අය කල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා දීර්ඝ කරන ලදී. - එළවළු තෙල් සඳහා අය කල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා රු. 20 කින් පහත හෙලන ලදී. |
| 2017.01.28 | සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෙටු රළු සහල් (කැකුළු), නාඩු සහල් (රතු හෝ සුදු), සහ සම්බා සහල් (රතු හෝ සුදු), සඳහා දින 30 ක කාලයක් බලපැවැත්වෙන පරිදි කිලෝග්‍රෑමයකට රු. 10 ක විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහනයක් ලබා දෙන ලදී. |
| 2017.02.17 | <ul style="list-style-type: none"> - අර්තාපල් හා බී එෂු සඳහා අයකල විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස හයක් දක්වා දීර්ඝ කරන ලදී. - රතු හා කහ පරිප්පු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත පරිදි සංශෝධනය කරන ලදී. - සම්පූර්ණ පරිප්පු (පියලි නොකළ) කිලෝග්‍රෑමයට රු. 5 සිට කිලෝග්‍රෑමයට රු. 10 දක්වා - පියලි කල පරිප්පු කිලෝග්‍රෑමයට රු. 10 සිට කිලෝග්‍රෑමයට රු. 15 දක්වා |
| 2017.02.24 | එළවළු තෙල් සඳහා අය කල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාස හයක කාලයක් සඳහා කිලෝග්‍රෑමයකට රු. 20 කින් අඩුකරන ලදී. |
| 2017.02.27 | සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෙටු රළු සහල් (කැකුළු), නාඩු (රතු හෝ සුදු), සහ සම්බා සහල් (රතු හෝ සුදු) සඳහා ලබා දුන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහනය දින 30 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරන ලදී. |
| 2017.03.08 | මැකරල්, වටානා, කොණ්ඩ කඩල, කුරක්කන්, සුදු සීනි හැර සීනි ඇතුළු භාණ්ඩ වර්ග 06ක් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාල සීමාව මාස හයක් දක්වා දීර්ඝ කරන ලදී. |
| මුදල් පනත යටතේ හඳුන්වා දුන් බදු | |
| 2016.01.01 | ජාත්‍යන්තර දුරකථන ක්‍රියාකරු බදු (ITOL) අනුපාතය ඇ.ඩො. ශත 9 සිට ඇ.ඩො.ශත 12 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.01.01 | ගුවන් හා නැව් භාවිතා කරමින් ගමන් ගන්නා මගීන් ගෙන් අයකරනු ලබන අපගමන බද්ද ඇ.ඩො. 30 දක්වා ඉහළ දමන ලදී. |
| 2016.01.01 | ඉදිකිරීම් කර්මාන්ත ඇප සහතික විමේ අරමුදල් බද්ද අහෝසි කරන ලදී. |
| 2016.01.01 | මෝටර් රථ වාහන ආනයනකරුවන්ගෙන් වාර්ෂිකව අයකරනු ලබන බලපත්‍ර ගාස්තුව වෙනුවට වාහන හිමිකම් බද්දක් හඳුන්වා දෙන ලදී. |
| 2016.01.01 | කොටස් ගනුදෙනු බද්ද අහෝසි කරන ලදී. |
| 2016.04.01 | කොටස් ගනුදෙනු බද්ද සියයට 0.3 ක් වන පරිදි නැවත හඳුන්වා දෙන ලදී. |
| 2017.01.01 | ගුවන් හා නැව් භාවිතා කරමින් ගමන් ගන්නා මගීන් ගෙන් අයකරනු ලබන අපගමන බද්ද ඇ.ඩො. 50 දක්වා ඉහළ දමන ලදී. |
| වෙනත් බදු හා අයකිරීම් | |
| 2016.01.01 | විදේශිකයින්ට බදු දෙන ඉඩම් සඳහා වන බද්ද අහෝසි කරන ලදී. |

| ක්‍රියාත්මක දිනය | ක්‍රියාමාර්ග | | |
|---------------------------|--|----------------------------|-------------------------|
| 2016.01.01 | - විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හා ද්විත්ව පුරවැසිභාවය සඳහා වන ගාස්තුව පහත පරිදි ඉහළ දමන ලදී. | | |
| | | පැවති ගාස්තුව (රු.) | නව ගාස්තුව (රු.) |
| | විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව (එක්දින සේවා) | 7,500 | 10,000 |
| | විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව (එක්දින සේවා) | 3,500 | 5,000 |
| | විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව (එක්දින සේවා) | 2,500 | 3,000 |
| | විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව (එක්දින සේවා) | 1,500 | 2,000 |
| | ද්විත්ව පුරවැසි අයදුම්පත්‍ර ගාස්තුව | 250,000 | 300,000 |
| | - සාක් කලාපීය රටවල් සඳහා වන විසා ගාස්තුව ඇ.ඩො. 10 සිට ඇ.ඩො. 20 දක්වා ඉහළ දමන ලදී. | | |
| පරිපාලනමය අයකිරීම් | | | |
| 2016.11.29 | කි.ගු. 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 1,321 දක්වා රු. 25 කින් පහත දමන ලදී. | | |
| 2016.07.14 | තෝරාගත් පාරිභෝගික භාණ්ඩ කිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලදී. | | |
| 2017.01.09 | භූමිතෙල් සඳහා වූ සිල්ලර මිල ලීටරයකට රු. 44 ක් වන සේ ලීටරයකට රු. 5 කින් පහත දමන ලදී. | | |
| 2017.01.27 | තෝරාගත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලදී. | | |
| 2017.02.08 | සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලදී. | | |
| 2017.02.17 | දේශීයව නිෂ්පාදනය කළ හා ආනයනික සහල් සඳහා වෙන් වෙන් වශයෙන් උපරිම සිල්ලර මිලක් පනවන ලදී. | | |

5.3 රාජ්‍ය වියදම


2015 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි.) යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 20.9 ක් වූ සමස්ත රාජ්‍ය වියදම 2016 වසරේ දී සියයට 19.7 ක් දක්වා ප්‍රතිශතාංක 1.2 කින් පහළ ගිය අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ ද.දේ.නි. යට සාපේක්ෂව පුනරාවර්තන වියදම, ප්‍රාග්ධන වියදම හා ශුද්ධ ණය දීම හි අඩු වීමයි. පොළී නොවන වියදම අඩුවීම හේතුවෙන් 2015 වර්ෂයේ දී ද.දේ.නි. යෙන් සියයට 15.5 ක් වූ පුනරාවර්තන වියදම 2016 වර්ෂයේ දී 14.8 ක් දක්වා අඩු වී ඇත. මෙයට අමතරව, 2015 වර්ෂයේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.4 ක් වූ ප්‍රාග්ධන වියදම හා ශුද්ධ ණය දීම 2016 වර්ෂයේ දී සියයට 4.9 දක්වා අඩු විය. කෙසේ වුවද, නාමික වශයෙන් ගත් කළ 2015 වර්ෂයේ රු. බිලියන 2,290.4 ක් ව පැවති රාජ්‍ය වියදම 2016 වර්ෂයේ දී රු. බිලියන 2,333.9 දක්වා සියයට 1.9 කින් ප්‍රසාරණය විය.

පුනරාවර්තන වියදම්

2016 වසරේ රජයේ සමස්ත පුනරාවර්තන වියදම නාමික වශයෙන් ගත් කළ රු. බිලියන 1,757.8 ක් වූ අතර එය 2015 වසරේ වූ රු. බිලියන 1,701.7 ට සාපේක්ෂව සියයට 3.3 ක ඉහළ යාමක් පෙන්නුම් කළ අතර පොළී සහ පොළී නොවන

පුනරාවර්තන වියදම ඉහළ යාම මේ සඳහා බලපාන ලදී. 2015 වර්ෂයේ දී ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.1 ක් වූ වැටුප් හා වේතන වියදම, 2016 වර්ෂයේ දී සියයට 4.8ක් දක්වා ප්‍රතිශතාංක 0.3 කින් අඩු වූ අතර 2015 වර්ෂයේ දී ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 4.8 ක් වූ පොළී ගෙවීම් 2016 වර්ෂයේ දී 5.2 ක් දක්වා වර්ධනය විය. 2015 වර්ෂයේ දී ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.9 ක් වූ සහනාධාර සහ පැවරුම් 2016 වර්ෂයේ දී සියයට 3.6 ක් දක්වා අඩු වී ඇත. 2015 වසරේ දී ද. දේ. නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 1.7 ක් වූ භාණ්ඩ හා සේවා වියදම 2016 වසරේ දී සියයට 1.3 ක් ලෙස ප්‍රතිශතාංක 0.4 කින් අඩු වී ඇත.

5.6 රූපසටහන | වර්තන වියදමේ සංයුතිය 2016



5.15 වගුව | රජයේ වර්තන වියදම

| අයිතමය | රු. මිලියන | | | | | |
|---|---------------------------------|------------------|------------------|------------------|------------------|------------------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අ) |
| මුළු වර්තන වියදම | 1,024,906 | 1,131,021 | 1,205,181 | 1,324,854 | 1,701,657 | 1,757,782 |
| වැටුප් හා වේතන | 319,601 | 347,747 | 393,229 | 440,982 | 561,730 | 570,761 |
| භාණ්ඩ හා සේවා | 132,004 | 140,086 | 119,396 | 162,652 | 184,281 | 151,293 |
| පොළී ගෙවීම් | 356,699 | 408,498 | 444,007 | 436,395 | 527,227 | 610,895 |
| විදේශීය දේශීය | 68,565 | 90,839 | 100,985 | 69,930 | 77,174 | 101,076 |
| විශ්‍රාම වැටුප් | 99,961 | 111,682 | 123,293 | 127,049 | 156,577 | 173,152 |
| මූල්‍ය නොවන රාජ්‍ය ව්‍යාපාර මෙහෙයුම් අලාභ | 12,999 | 11,817 | 13,854 | 21,387 | 27,927 | 29,120 |
| ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා මෙහෙයුම් ආධාර | 32,164 | 34,979 | 39,407 | 46,577 | 46,008 | 54,364 |
| පොහොර සහනාධාරය | 29,802 | 36,456 | 19,706 | 31,858 | 49,571 | 27,771 |
| සුභසාධක ගෙවීම් සහ සහනාධාර | 41,676 | 39,756 | 52,289 | 57,954 | 148,336 | 140,426 |
| | ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස | | | | | |
| මුළු වර්තන වියදම | 14.2 | 13.0 | 12.6 | 12.8 | 15.5 | 14.8 |
| එයින් වැටුප් සහ වේතන | 4.4 | 4.0 | 4.1 | 4.3 | 5.1 | 4.8 |
| භාණ්ඩ හා සේවා | 1.8 | 1.6 | 1.2 | 1.6 | 1.7 | 1.3 |
| පොළී ගෙවීම් | 4.9 | 4.7 | 4.6 | 4.2 | 4.8 | 5.2 |
| විශ්‍රාම වැටුප් | 1.4 | 1.3 | 1.3 | 1.2 | 1.4 | 1.5 |
| රාජ්‍ය ව්‍යාපාරයන්හි පාඩු | 0.2 | 0.1 | 0.1 | 0.2 | 0.3 | 0.2 |
| අනෙකුත් ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සහාය | 0.4 | 0.4 | 0.4 | 0.4 | 0.4 | 0.5 |

මූලාශ්‍ර : රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව (අ) නාවකාලික

පුද්ගල පඩිනඩි සහ විශ්‍රාම වැටුප්

පළාත් සභා සහ ජාතික ආරක්ෂක සේවාවන්ට අයත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා වන වියදම 2016 වසරේ දී රු. බිලියන 570.8 ක් ලෙස සියයට 1.6 ක වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර, 2015 වසරේ දී එම අගය රු. බිලියන 561.7 ක් විය. 2016 ජනවාරි 01 වන දින සිට රාජ්‍ය සේවකයන්ගේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක

වීමත් සමඟ අතිකාල හා අනෙකුත් දීමනා ඉහළයාම මෙම මධ්‍යස්ථ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මෙය සමස්ත පුනරාවර්තන වියදමෙන් සියයට 32.5 ක් වූ අතර පුනරාවර්තන වියදමේ ඇතුළත් දෙවන විශාලතම අයිතමය විය. 2015 වසරේ රු. බිලියන 156.6 ක් වූ සමස්ථ විශ්‍රාමික ගෙවීම් 2016 වසරේදී රු. බිලියන 173.2 ක් දක්වා වැඩි විය. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩිවීම හා විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාව ඉහළයාම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

5.16 වගුව | රජයේ වැටුප් හා දීමනා

| අංශය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|-------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|
| මධ්‍යම රජය | 83,072 | 95,965 | 113,223 | 133,584 | 172,491 | 184,856 |
| පළාත් සභා | 90,818 | 88,217 | 105,035 | 121,789 | 150,796 | 143,740 |
| ජාතික ආරක්ෂාව | 112,703 | 126,950 | 134,295 | 141,138 | 176,810 | 180,829 |
| පොලීසිය හා මහජන ආරක්ෂාව | 33,008 | 36,615 | 40,677 | 44,471 | 61,633 | 61,336 |
| එකතුව | 319,601 | 347,747 | 393,230 | 440,982 | 561,730 | 570,761 |

මූලාශ්‍ර: රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව (අ) නාවකාලික

පොළී ගෙවීම්

2016 වසරේදී දේශීය හා විදේශීය ණය මත පොළී ගෙවීම් රු. බිලියන 610.9 ක් වූ අතර 2015 වසරේ රු. බිලියන 527.2 ට සාපේක්ෂව එය සියයට 15.9 ක වර්ධනයකි. එය සමස්ත පුනරාවර්තන වියදමෙන් සියයට 34.8 ක් විය. දේශීය ණය

මත පොළී ගෙවීම් 2016 වසරේ දී රු. බිලියන 509.8 ක් දක්වා සියයට 13.3 කින් වර්ධනය වූ අතර විදේශ ණය මත පොළී ගෙවීම් රු. බිලියන 101.1 ක් දක්වා සියයට 31 කින් වැඩි විය. මේ සඳහා ණය පියවීමට ලබාදී තිබූ සහන කාලයෙන් පසුව වාරික ගෙවීම ආරම්භ කිරීම හේතුවිය.

5.17 වගුව | ඵලදා අනුපාතිකයන්ගේ හැසිරීම

| කාලපරිච්ඡේදය | භාණ්ඩාගාර බිල්පත් (%) | | | භාණ්ඩාගාර බැඳුම්කර (%) | | | |
|-----------------------------------|-----------------------|---------|---------|------------------------|-----------|-----------|-----------|
| | 91 දින | 182 දින | 364 දින | 2 අවුරුදු | 3 අවුරුදු | 4 අවුරුදු | 5 අවුරුදු |
| 2014 සැප්තැම්බර් | 6.15 | 6.23 | 5.89 | - | - | - | - |
| 2014 දෙසැම්බර් | 5.74 | 5.84 | 6.01 | - | - | - | - |
| ප්‍රතිශතාංක වෙනස (පදනම් ලක්ෂ්‍යය) | -180.0 | -201.0 | -228.0 | - | - | - | - |
| 2015 මාර්තු | 6.55 | 6.68 | 6.76 | - | 8.70 | - | 9.07 |
| 2015 ජූනි | 6.11 | 6.21 | 6.28 | 6.70 | 7.18 | 8.15 | 8.16 |
| 2015 සැප්තැම්බර් | 6.78 | 7.07 | 7.18 | - | 8.18 | 9.50 | 9.58 |
| 2015 දෙසැ. | 6.45 | 6.83 | 7.30 | - | - | 8.91 | 9.79 |
| ප්‍රතිශතාංක වෙනස (පදනම් ලක්ෂ්‍යය) | 71.0 | 99.0 | 129.0 | - | - | - | 86.0 |
| 2016 මාර්තු | 8.90 | 9.76 | 10.64 | 11.75 | 11.75 | 12.78 | 13.00 |
| 2016 ජූනි | 8.88 | 9.86 | 10.55 | 11.42 | 11.58 | 11.93 | 11.89 |
| 2016 සැප්තැම්බර් | 8.55 | 9.39 | 10.11 | 11.04 | 11.62 | 10.61 | 11.76 |
| 2016 දෙසැම්බර් | 8.72 | 9.63 | 10.17 | - | - | 11.94 | - |
| ප්‍රතිශතාංක වෙනස (පදනම් ලක්ෂ්‍යය) | 227.0 | 280.0 | 287.0 | 434.0 | 344.0 | 303.0 | 197.0 |
| 2017 මාර්තු | 9.63 | 10.62 | 10.98 | 12.30 | - | - | 12.89 |


මූලාශ්‍ර: භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

සුබසාධන වියදම්

2015 වර්ෂයේ දී රු. බිලියන 40 ක් වූ සමෘද්ධි වැඩසටහන් සඳහා වන වියදම, 2016 වසරේ දී රු. බිලියන 40.7 ක් දක්වා සියයට 1.9 කින් මධ්‍යස්ථව වර්ධනය වී ඇත. 2015 වසරේ දී රු. බිලියන 232.3 ක් වූ සමාජ සුබසාධන වියදම, 2016 වසරේ දී රු. බිලියන 256.5 ක් දක්වා සියයට 10.5 කින් වර්ධනය විය. විශ්‍රාම වැටුප් වියදම සියයට 10.6 කින් ද ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන වියදම සියයට 13.9 කින් ද වැඩිහිටි සුබසාධනය සඳහා වන මූල්‍ය උපකාර සියයට 12.7 කින් ද වර්ධනය වී ඇත. 2015 වර්ෂයේ දී රු. බිලියන 41.1 ක් වූ සෞඛ්‍ය හා පෝෂණ වියදම, 2016 වර්ෂයේ දී රු. බිලියන 50.1 දක්වා සියයට 21.9 කින් වර්ධනය විය. රජයේ රෝහල් සඳහා සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් කළ වියදම් සියයට 20.0 කින් හා පෝෂණ මල්ල සඳහා වූ වියදම සියයට 137.2 කින් ඉහළ ගොස් ඇත. 2015 වර්ෂයේ රු. බිලියන 13.3 ක් වූ අධ්‍යාපනය සඳහා වූ වියදම 2016 වර්ෂයේ දී රු. බිලියන 15.1 ක් වූ අතර එය සියයට 13.5 ක වර්ධනයකි. 2016 වර්ෂයේ දී පාසල් පෙළ පොත් සඳහා වන වියදම ද සියයට 39 කින් වර්ධනය විය.

2015 වර්ෂයේ දී රු. බිලියන 49.6 ක් වූ පොහොර සහනාධාරය 2016 වසරේ දී රු. බිලියන 27.8 ක් දක්වා සියයට 44.0 කින් පහළ ගොස් ඇති අතර රජය විසින් හඳුන්වාදුන් අවශ්‍යම පුද්ගලයන් සඳහා සහනාධාර ලබා දීමේ ක්‍රමය මේ සඳහා බලපා ඇත. පාසල් නිල ඇඳුම් බෙදා දීම තාර්කිකරණය කරමින් පාසල් නිල ඇඳුම් සඳහා වන වියදම රු. බිලියන 2.2 ක් දක්වා සියයට 4.6 කින් පහළ ගොස් ඇත.

5.7 රූපසටහන | විශ්‍රාම වැටුප් ගෙවීම්



5.18 වගුව | මූලික සුභසාධන වැඩසටහන් සඳහා වියදම- 2016


| අයිතමය | එකතුව |
|---------------------------------------|--------|
| රු. මිලියන | |
| සෞඛ්‍ය | |
| නොමිලයේ මාෂධ | 38,028 |
| ළදරු කිරි ආහාර සහනාධාර සහ නැවුම් කිරි | 318 |
| පෝෂණ මල්ල | 5,746 |
| ත්‍රිපෝෂ වැඩසටහන | 1,351 |
| අධ්‍යාපනය | |
| පාසල් පෙළ පොත් | 5,415 |
| පාසල් නිල ඇඳුම් | 2,157 |
| මහපොළ, ශිෂ්‍යාධාර ආදිය | 1,590 |
| පාසල් වාර ප්‍රවේශ පත්‍ර | 1,998 |
| පාසල් පෝෂණදායී ආහාර වැඩසටහන | 3,916 |
| දිවිනැගුම ගෙවතු ආර්ථිකය | |
| පීවනෝපාය සහාය වැඩසටහන | 1,141 |
| සුභසාධන සහාය | |
| සමෘද්ධි මූල්‍යාධාර | 40,740 |
| ආබාධිත රණවිරුවන් සඳහා සහාය | 26,772 |
| ආහාර සහාය (ලෝක ආහාර වැඩසටහන සමග) | 764 |
| ගංවතුර හා නියං | 132 |
| පීවනෝපාය හා හිමිපාදන | |
| පොහොර සහනාධාර | 27,771 |

මූලාශ්‍ර : රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව

රාජ්‍ය ආයෝජන

2015 වර්ෂයේ රු. බිලියන 602.8 ක් වූ රාජ්‍ය ආයෝජන වියදම, 2016 වර්ෂයේ දී රු. බිලියන 594.0 ක් දක්වා සියයට 1.5 කින් ආන්තිකව පහළ ගොස් ඇත. 2015 වර්ෂයේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.5 ක් වූ රාජ්‍ය ආයෝජනය 2016 වර්ෂයේ දී සියයට 5.0 ක් දක්වා අඩු විය. ප්‍රවාහනය, වාරිමාර්ග, අධ්‍යාපනය, සෞඛ්‍යය, ජල සැපයුම සහ බලශක්තිය යන අංශයන් කරා රාජ්‍ය ආයෝජන වැඩිවශයෙන් යොමු කර ඇත.

5.8 රූපසටහන | රාජ්‍ය ආයෝජන



5.19 වගුව | රාජ්‍ය ආයෝජන

රු. මිලියන

| අයිතමය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (තාවකාලික) |
|-------------------------|----------------|----------------|----------------|----------------|----------------|--------------------|
| අධ්‍යාපන | 22,326 | 28,930 | 31,982 | 50,363 | 55,447 | 57,079 |
| සෞඛ්‍ය | 14,794 | 17,155 | 19,920 | 22,252 | 37,230 | 34,534 |
| පොලීසිය සහ මහජන ආරක්ෂාව | 3,816 | 945 | 1,173 | 3,338 | 3,813 | 28,477 |
| සිවිල් පරිපාලනය | 28,668 | 26,565 | 31,631 | 40,282 | 44,886 | 61,027 |
| නිවාස සහ පොදු කටයුතු | 7,105 | 7,823 | 8,014 | 7,769 | 7,811 | 19,552 |
| ප්‍රජා සේවා | 19,141 | 17,267 | 17,727 | 31,954 | 23,882 | 7,556 |
| කෘෂිකර්ම සහ වාරිමාර්ග | 28,617 | 30,351 | 36,721 | 57,099 | 54,447 | 80,633 |
| බලශක්ති සහ ජල සම්පාදන | 83,186 | 85,598 | 87,517 | 51,314 | 55,499 | 39,236 |
| ප්‍රවාහන හා සංචිච්චේදන | 190,026 | 204,539 | 210,398 | 177,471 | 239,279 | 199,124 |
| අනෙකුත් | 24,621 | 24,800 | 36,120 | 44,768 | 80,473 | 66,794 |
| එකතුව | 422,300 | 443,973 | 481,204 | 486,610 | 602,768 | 594,012 |

මූලාශ්‍ර : ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

5.4 පළාත් සභා මූල්‍යනය

මධ්‍යම රජය සහ පළාත් සභා අතර ආදායම් බෙදාහැරීමේ යාන්ත්‍රණය යටතේ රු. මිලියන 86,136 ක් වූ සමස්ත ජාතිය ගොඩනැගීමේ බදු ආදායමෙන් රු. මිලියන 28,712 ක් පළාත් සභා සඳහා පවරන ලදී. මීට අමතරව, පළාත් සභා සඳහා වෙන් වූ ක්‍රියාකාරකම් වෙනුවෙන් බදු හුවමාරු ක්‍රමවේදය යටතේ රු. මිලියන 10,585 ක් පළාත් සභා වෙත මාරු කරන ලදී.

2016 වසරේ දී පළාත් සභා විසින් මත්පැන් බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු සහ රථවාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වලින් උපයා ගත් ආදායම, පසුගිය වසරේ දී වාර්තා වූ රු. බිලියන 28 ට සාපේක්ෂව සියයට 18 කින් වර්ධනය වී රු. බිලියන 33.0 ක් ලෙස වාර්තා විය. 2016 වසරේ දී පළාත් සභා විසින් එකතු කරන ලද පොළී, ලාභ හා ලාභාංශ, විකුණුම් හා ගාස්තු වලින් සමන්විත වූ බදු නොවන ආදායම රු. බිලියන 5.3 ක් වූ අතර මධ්‍යම රජය විසින් පළාත් සභා වෙත පැවරුම් ද ඇතුළුව වසරේ සමස්ත ආදායම රු. බිලියන 77.1 ක් විය.

5.20 වගුව | ජාතිය ගොඩනැගීමේ බදු, මුද්දර බදු සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු කාර්යසාධනය

රු. මිලියන

| අයිතමය | 2015 | | | 2016 | | | ප්‍රතිශත වෙනස 2016/2015 | | |
|---------------------------------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|-------------------------|------------|-------------|
| | මධ්‍යම රජය | පළාත් සභා | එකතුව | මධ්‍යම රජය | පළාත් සභා | එකතුව | මධ්‍යම රජය | පළාත් සභා | එකතුව |
| ජාතිය ගොඩනැගීමේ බදු * | 45,004 | 22,502 | 67,506 | 57,424 | 28,712 | 86,136 | 27.6 | 27.6 | 27.6 |
| දේශීය | 28,044 | 14,022 | 42,066 | 39,029 | 19,515 | 58,544 | 39.2 | 39.2 | 39.2 |
| ආනයන | 16,960 | 8,480 | 25,440 | 18,395 | 9,198 | 27,593 | 8.5 | 8.5 | 8.5 |
| මුද්දර බදු** | - | 13,013 | 13,013 | - | 8,463 | 8,463 | - | -35.0 | -35.0 |
| මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු *** | 1,279 | 2,984 | 4,263 | 909 | 2,122 | 3,031 | -28.9 | -28.9 | -28.9 |
| එකතුව | 46,283 | 38,499 | 84,782 | 58,333 | 39,297 | 97,630 | 26.0 | 2.1 | 15.2 |

මූලාශ්‍ර : මුදල් කොමිෂම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

*2011 වර්ෂයේ සිට ජා.ගො.බ. ආදායමෙන් සියයට 33 1/3 ක් මධ්‍යම රජය විසින් පළාත් සභා වෙත මාරු කරනු ලැබේ.

**2011 වර්ෂයේ සිට මුද්දර බදු මගින් රැස්කරගත් සම්පූර්ණ ආදායම මධ්‍යම රජය විසින් පළාත් සභා වෙත මාරු කරනු ලැබේ.

***මධ්‍යම රජය විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු වලින් රැස්කරගත් ආදායමින් සියයට 70 ක් පළාත් සභා වෙත මාරු කරනු ලැබේ.

තවද, වැටුප් සඳහා වූ වියදම (රු. බිලියන 166.4), උපමාන පාදක ප්‍රදාන (රු. බිලියන 4.0), පළාත් විශේෂිත සංවර්ධන ප්‍රදාන (රු. බිලියන 28.0) සහ විශේෂ ව්‍යාපෘති සඳහා විදේශීය ප්‍රදාන (රු. බිලියන 1.2) යනාදී සාමූහික ප්‍රදානයන් වශයෙන් රජය විසින් පළාත් සභා වෙත අඛණ්ඩව පැවරුම් සිදු කරන ලදී. 2016 වසර තුළ දී පළාත් සභා වෙත මාරු කරන ලද

මුළු පැවරුම් ආසන්න වශයෙන් රු. බිලියන 200.0 ක් පමණ විය. 2016 වසරේ දී පළාත් සභා සඳහා වූ වර්තන වියදම රු. බිලියන 231.0 ක් දක්වා සියයට 7.0 කින් වැඩි වී ඇත.

5.21 වගුව | ඒකාබද්ධ අයවැය

| අයිතමය | රුපියල් බිලියන | | | | | | ද.දේ.හි. % | | | | | | |
|------------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|--------------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අඞ) | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අඞ) |
| මුළු ආදායම | 1,024.0 | 1,116.7 | 1,203.0 | 1,263.7 | 1,527.0 | 1,770.7 | 13.6 | 14.2 | 12.8 | 12.5 | 12.2 | 13.9 | 15.0 |
| මධ්‍යම රජය | 983.0 | 1,067.5 | 1,153.3 | 1,204.6 | 1,460.9 | 1,693.6 | 13.0 | 13.6 | 12.2 | 12.0 | 11.6 | 13.3 | 14.3 |
| බදු | 845.7 | 908.9 | 1,005.9 | 1,050.4 | 1,355.8 | 1,463.7 | 11.3 | 11.7 | 10.4 | 10.5 | 10.1 | 12.4 | 12.4 |
| බදු නොවන | 122.2 | 142.5 | 131.6 | 144.8 | 99.1 | 222.4 | 1.4 | 1.7 | 1.6 | 1.4 | 1.4 | 0.9 | 1.9 |
| ප්‍රදාන | 15.1 | 16.1 | 15.9 | 9.4 | 6.0 | 7.5 | 0.3 | 0.2 | 0.2 | 0.2 | 0.1 | 0.1 | 0.1 |
| පළාත් සභා ^(අ) | 41.0 | 49.2 | 49.6 | 59.1 | 66.1 | 77.1 | 0.6 | 0.6 | 0.6 | 0.5 | 0.6 | 0.6 | 0.7 |
| බදු | 34.7 | 41.7 | 42.6 | 52.6 | 59.5 | 69.3 | 0.5 | 0.5 | 0.5 | 0.4 | 0.5 | 0.5 | 0.6 |
| බදු නොවන | 6.3 | 7.6 | 7.1 | 6.6 | 6.6 | 7.8 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 |
| මුළු වියදම | 1,474.2 | 1,605.7 | 1,719.0 | 1,855.0 | 2,356.5 | 2,411.0 | 20.5 | 20.4 | 18.4 | 17.9 | 17.9 | 21.5 | 20.4 |
| මධ්‍යම රජය ^(ආ) | 1,433.2 | 1,556.5 | 1,669.4 | 1,795.9 | 2,290.4 | 2,334.8 | 20.0 | 19.9 | 17.8 | 17.4 | 17.3 | 20.9 | 19.7 |
| වර්තන | 1,024.9 | 1,131.0 | 1,205.2 | 1,322.9 | 1,701.7 | 1,757.8 | 14.6 | 14.2 | 13.0 | 12.6 | 12.8 | 15.5 | 14.8 |
| ප්‍රාග්ධන සහ ශුද්ධ ණය ගැනීම් | 408.3 | 425.5 | 464.2 | 473.0 | 588.7 | 576.1 | 5.3 | 5.7 | 4.9 | 4.8 | 4.6 | 5.4 | 4.9 |
| පළාත් සභා ^(ඇ) | 41.0 | 49.2 | 49.6 | 59.1 | 66.1 | 77.1 | 0.6 | 0.6 | 0.6 | 0.5 | 0.6 | 0.6 | 0.7 |
| වර්තන | 34.2 | 45.9 | 46.1 | 53.9 | 60.5 | 69.4 | 0.5 | 0.5 | 0.5 | 0.5 | 0.5 | 0.6 | 0.6 |
| ප්‍රාග්ධන | 6.8 | 3.3 | 3.5 | 5.0 | 5.6 | 7.7 | 0.1 | 0.1 | 0.0 | 0.0 | 0.0 | 0.1 | 0.1 |
| අයවැය හිඟය | (450.2) | (488.8) | (516.0) | (591.1) | (829.5) | (640.3) | -8.0 | -6.9 | -6.4 | -5.9 | -5.7 | -7.6 | -5.4 |

මූලාශ්‍ර: ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ මුදල් කොමිෂම

(අ) මධ්‍යම රජයේ බදු ආදායම් මාරු කිරීම ඇතුළත්ව

(ආ) මධ්‍යම රජය විසින් පළාත් සභා වෙත කරන ප්‍රදාන ඇතුළත්ව

(ඇ) පළාත් සභාවල අරමුදල් සහ මධ්‍යම රජය විසින් පළාත් සභාවලට මාරු කරන ලද බදු මුදල් භාවිතා කර සිදු කරන ලද වියදම් නියෝජනය වේ.

(ඈ) තාවකාලික

5.5 අයවැය හිඟය මූල්‍යනය

2015 වසරේ දී රු. බිලියන 829.5 ක් වූ සමස්ත අයවැය හිඟය 2016 වසරේ දී රු. බිලියන 640.3 ක් දක්වා අඩු වී ඇත. සමස්ත අයවැය හිඟයෙන් සියයට 67 ක් විදේශීය ණය ගැනීම් මගින් ද ඉතිරි සියයට 33 දේශීය ණය ගැනීම් මගින් ද මූල්‍යනය කර ඇත. 2015 වසරේ දී රු. බිලියන 369.3 ක් වූ ශුද්ධ විදේශීය ණය ප්‍රමාණය 2016 වසරේ දී රු. බිලියන 429.1 ක් දක්වා සියයට 16.2 කින් වර්ධනය වී ඇති අතර, 2015 වසරේ දී රු. බිලියන 460.2 ක් වූ ශුද්ධ දේශීය ණය ගැනීම් 2016 වර්ෂය තුළ දී රු. බිලියන 211.2 ක් දක්වා සියයට 54.1 කින් අඩු වී ඇත.

දළ විදේශීය ණය ගැනීම්, 2015 වසරේ දී රු. බිලියන 556.4 සිට 2016 වසරේ දී රු. බිලියන 574.2 ක් දක්වා සියයට 3.2

කින් වර්ධනය වී ඇත. 2015 වසරේ දී විදේශ ණය ආපසු ගෙවීම් රු. බිලියන 187.1 ක් වූ අතර 2016 වසරේ දී එය රු. බිලියන 145.1 ක් විය.

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ආදී බැංකු නොවන මූල්‍යාශ්‍රයන් දේශීය මූල්‍යනයේ ප්‍රධාන අංශ විය. 2016 වසරේ දී බැංකු නොවන මූල්‍යාශ්‍රයන්ගෙන් ණය ලබාගැනීම් රු.බිලියන 398.6 ක් විය. 2015 වර්ෂයේදී භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වූ විදේශ ආයෝජන මත ශුද්ධ ණය ගැනීම් වූ බිලියන 223ක් වූ අතර 2016 වර්ෂය සඳහා ශුද්ධ ණය පියවීම් රු. බිලියන 120.5 ක් විය. මේ අතර, දේශීය බැංකු මගින් මූල්‍යනය ලෙස 2015 වසරේ ශුද්ධ ණය ගැනීම් රු. බිලියන 40.5 ට සාපේක්ෂව 2016 වසරේ දී ශුද්ධ ණය ආපසු ගෙවීම් රු. බිලියන 66.9 ක් ලෙස වාර්තා විය.

5.22 වගුව | අයවැය හිඟය සඳහා දේශීය මූල්‍යනය

| අයිතමය | රු. මිලියන | | | | | 2016(අ) |
|--|----------------|----------------|----------------|----------------|----------------|----------------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | |
| මුළු දේශීය මූල්‍යනය (ශුද්ධ) | 256,291 | 308,204 | 448,186 | 379,502 | 460,245 | 211,196 |
| බැංකු නොවන මූල්‍යනය (ශුද්ධ) | 44,171 | 70,984 | 82,414 | 265,155 | 196,737 | 398,575 |
| දළ ණය ගැනීම් | 484,065 | 486,425 | 671,066 | 714,709 | 556,370 | 574,249 |
| ණය ආපසු ගෙවීම් | -439,894 | -415,441 | -588,652 | -449,554 | -187,113 | -145,119 |
| විදේශීයයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර (ශුද්ධ) | 25,068 | 105,693 | 55,795 | 781 | 222,967 | (120,516) |
| බැංකු මූල්‍යනය (ශුද්ධ) | 191,850 | 131,527 | 296,977 | 126,929 | 40,541 | (66,863) |
| අනෙකුත් ණය ගැනීම් (ශුද්ධ) | -4,798 | - | 13,000 | -13,363 | - | - |

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

(අ) තාවකාලික

5.6 රාජ්‍ය ණය

2016 වර්ෂය තුළ දී නාමික ද.දේ.නි. වර්ධනය අඩු මට්ටමක පැවතීම හා 2016 වර්ෂයේ දී ශුද්ධ ණය ගැනීම් අඩු මට්ටමක පැවතියද, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ද.දේ.නි. මත වූ රාජ්‍ය ණය අනුපාතය පෙර වර්ෂයේ වාර්තා වූ සියයට 77.6 සිට 2016 වර්ෂය තුළදී සියයට 79.3 දක්වා වැඩි විය. සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය, නාමික වශයෙන්, 2015 වසර අවසානයේදී රු. බිලියන 8,503.2 සිට 2016 වසර අවසානයේදී රු. බිලියන 9,387.3 දක්වා රු. බිලියන 884.1 කින් වැඩි වී ඇත. එයින්, රු. බිලියන 5,341.5 ක් දේශීය ණය වූ අතර රු. බිලියන 4,045.8 ක් විදේශීය ණය ගැනීම් විය. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස දේශීය හා විදේශීය ණය පිළිවෙළින් 2015

වසර අවසානයේ දී සියයට 45.3 ක් සහ සියයට 32.4 ක් වූ අතර එයට සාපේක්ෂව 2016 වසර අවසානයේ දී පිළිවෙළින් සියයට 45.1 ක් සහ සියයට 34.2 ක් විය.


පාර්ෂව අනුව ණය වර්ගීකරණයට අදාළව සැලකීමේ දී, ද්විපාර්ශ්වීය අංශය යටතේ ජපානය, චීනය සහ ඉන්දියාව යන රට වලට ගෙවිය යුතු ණය ප්‍රමාණයන් පිළිවෙළින් රු. බිලියන 486.8 ක්, රු. බිලියන 131.6 ක් සහ රු. බිලියන 142.3 ක් විය. බහුපාර්ශ්වීය අංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සඳහා ගෙවිය යුතු ණය ප්‍රමාණය රු. බිලියන 569.7 ක් වන අතර ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙත ගෙවිය යුතු ණය ප්‍රමාණය රු. බිලියන 417.6 ක් විය.

5.23 වගුව | රාජ්‍ය ණය


| අයිතමය | 2014 අවසානයේදී | 2015 අවසානයේදී | 2016 අවසානයේදී |
|--------------------------------|----------------|----------------|----------------|
| සමස්ත දේශීය ණය | 4,277.8 | 4,959.2 | 5,341.5 |
| කෙටිකාලීන | 941.2 | 913.3 | 968.4 |
| භාණ්ඩාගාර බිල්පත් | 694.8 | 658.2 | 779.6 |
| මහ බැංකුවේ තාවකාලික අත්තිකාරම් | 143.9 | 151.1 | 83.3 |
| අනෙකුත් | 102.5 | 104.0 | 105.5 |
| මධ්‍ය හා දිගුකාලීන | 3,336.6 | 4,045.9 | 4,373.1 |
| රුපියල් ණය | 55.5 | 24.1 | 24.1 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 2,844.1 | 3,305.2 | 3,714.8 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 391.1 | 668.5 | 572.2 |
| අනෙකුත් | 46.0 | 48.1 | 62.0 |
| මුළු විදේශීය ණය | 3,113.1 | 3,544.0 | 4,045.8 |
| සහනදායී ණය | 1,491.0 | 1,729.9 | 1,897.7 |
| බහු පාර්ශ්වීය | 704.0 | 794.5 | 856.0 |
| ද්වි පාර්ශ්වීය | 786.9 | 935.4 | 1,041.7 |
| සහනදායී නොවන ණය | 1,622.1 | 1,814.1 | 2,148.1 |
| බහු පාර්ශ්වීය | 183.9 | 199.9 | 220.6 |
| ද්වි පාර්ශ්වීය | 273.8 | 307.1 | 318.3 |
| වෙළෙඳපොළ ණය | 1,164.5 | 1,307.1 | 1,609.3 |
| මුළු රාජ්‍ය ණය | 7,390.9 | 8,503.2 | 9,387.3 |

මූලාශ්‍ර: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව-ශ්‍රී ලංකා මහ බැංකුව


5.9 රූපසටහන | රාජ්‍ය ණය




5.10 රූපසටහන | දේශීය ණය



5.11 රූපසටහන | දේශීය ණය සංයුතිය - 2016



5.12 රූපසටහන | විදේශීය ණය




5.24 වගුව | මූලාශ්‍ර අනුව විදේශීය ණය-2016

| මූලාශ්‍ර | ණය ප්‍රමාණය | එකතුව (රු. බිලියන) |
|-------------------------------------|-------------|--------------------|
| ද්විපාර්ශවීය | 328 | 945,747 |
| ජපානය | 101 | 486,820 |
| චීනය | 4 | 131,614 |
| ජර්මනිය | 15 | 39,143 |
| ප්‍රංශය | 30 | 24,447 |
| ඉන්දියාව | 11 | 142,280 |
| සෞදි අරාබිය | 7 | 13,257 |
| අනෙකුත් | 160 | 108,186 |
| බහු පාර්ශවීය | 323 | 1,076,553 |
| ආසියානු සංවර්ධන බැංකුව | 164 | 569,689 |
| ජාත්‍යන්තර සංවර්ධන සමායතනය | 121 | 417,642 |
| අනෙකුත් | 38 | 89,221 |
| අපනයන ණය* | 92 | 437,401 |
| ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර | 9 | 1,220,870 |
| කාලින ණය | 1 | 104,860 |
| ආණ්ඩාගාර බිල්පත්වල අනේවාසික ආයෝජනය | | 12,816 |
| ආණ්ඩාගාර බැඳුම්කරවල අනේවාසික ආයෝජනය | | 247,222 |
| මුළු ණය ප්‍රමාණය | 753 | 3,785,431 |

මූලාශ්‍ර: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
 * රාජ්‍ය ව්‍යාපාර විසින් ගෙවිය යුතු රාජ්‍ය ණය හැර

5.13 රූපසටහන | විදේශීය ණය මූලාශ්‍ර අනුව - 2016



5.25 වගුව | රජයේ විදේශීය ණය ව්‍යවහාර මුදල් සංයුතිය (%)

| ව්‍යවහාර මුදල් වර්ගය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|---------------------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|
| විශේෂ ගැනුම් හිමිකම් | 25.8 | 24.6 | 24.0 | 22.7 | 20.7 | 18.7 |
| ඇමෙරිකානු ඩොලර් | 29.1 | 30.9 | 34.1 | 52.5 | 48.9 | 54.6 |
| ජපන් යෙන් | 24.1 | 20.8 | 16.4 | 14.4 | 13.3 | 12.3 |
| යුරෝ | 6.3 | 6.3 | 6.3 | 5.6 | 5.1 | 4.5 |
| අනෙකුත් | 14.7 | 17.4 | 19.2 | 4.8 | 12.0 | 9.9 |
| එකතුව | 100.0 | 100.0 | 100.0 | 100.0 | 100.0 | 100.0 |
| මුළු විදේශ ණය (රු.බිලියන) | 2,329.3 | 2,767.3 | 2,960.4 | 3,113.1 | 3,544.0 | 4,045.8 |

මූලාශ්‍ර: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව- ශ්‍රී ලංකා මහ බැංකුව
 සටහන: රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගත් ණය ද ඇතුළුව

5.7 ණය සේවාකරණ ගෙවීම්

2016 වසරේ දී සමස්ත ණය සේවාකරණ ගෙවීම් ප්‍රමාණය රු. බිලියන 1,352.4 ක් ලෙස සියයට 2.6 කින් වර්ධනය වූ අතර, එයින් රු. බිලියන 741.5 ක් හෙවත් සියයට 54.8 ක් ණය ආපසු ගෙවීම් වූ අතර, ඉතිරි සියයට 45.2 ක් වන රු. බිලියන 610.9 ක ප්‍රමාණය පොලී ගෙවීම් විය. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සමස්ත ණය සේවාකරණ ගෙවීම් 2015 වසරේ සියයට 11.9 සිට 2016 වසරේ දී එය සියයට 11.4 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි. රාජ්‍ය ආදායම වර්ධනය වීම හේතුවෙන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස ණය සේවාකරණ ගෙවීම් සඳහා වැය වූ ප්‍රමාණය 2015 වසරේ වූ සියයට 90.6 ක් අතර එය 2016 වසරේ දී සියයට 80.2 දක්වා අඩු වී ඇත. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය ණය කළමනාකරණය හා ආණ්ඩාගාර මුදල් ප්‍රවාහ මෙහෙයුම් හේතුවෙන් ණය සේවාකරණ අනුපාතය මැදිකාලීනව යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

5.26 වගුව | ණය සේවාකරණ ගෙවීම්

| අයිතමය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | රු. බිලියන |
|------------------------|--------------|----------------|----------------|----------------|----------------|------------------|
| | | | | | | 2016 තාවකාලික |
| පොලී ගෙවීම් (අ) | 356.8 | 408.5 | 444.0 | 436.4 | 527.2 | 610.9 |
| දේශීය | 288.1 | 317.7 | 343.0 | 366.5 | 450.0 | 509.8 |
| විදේශීය | 68.7 | 90.8 | 101.0 | 69.9 | 77.2 | 101.1 |
| ආපසු ගෙවීම් | 538.7 | 609.0 | 700.0 | 632.7 | 846.4 | 741.5 |
| දේශීය | 439.9 | 415.4 | 496.0 | 449.6 | 659.3 | 596.4 |
| විදේශීය | 98.8 | 193.5 | 204.0 | 183.1 | 187.1 | 145.1 |
| එකතුව | 895.5 | 1,017.5 | 1,144.0 | 1,076.3 | 1,373.6 | 1,352.4 |
| දේශීය | 728.0 | 733.1 | 839.0 | 777.5 | 1,109.3 | 1,106.2 |
| විදේශීය | 167.5 | 284.4 | 305.0 | 298.8 | 264.3 | 246.2 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව (අ) 2013.11.29 දිනැති රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ අංක 230/2013 අනුව දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘතිවලට අදාළ පොලී ගෙවීම් 2013 හා 2014 පිළිවෙලින් රු. බිලියන 18.9 ක් හා රු.බිලියන 7.2 වර්ෂයේ (තාවකාලික) දී ප්‍රාග්ධනීකරණය කර ඇත.

5.27 වගුව | රාජ්‍ය ණය සහ ණය සේවා දර්ශක (%)

| දර්ශකය | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 තාවකාලික |
|---|------|------|-------|------|------|------------------|
| සමස්ත ණය/ද.දේ.නි. | 71.1 | 68.7 | 70.8 | 71.3 | 77.6 | 79.3 |
| දේශීය ණය/ද.දේ.නි. | 38.8 | 37.0 | 40.0 | 41.3 | 45.3 | 45.1 |
| විදේශීය ණය/ද.දේ.නි. | 32.3 | 31.7 | 30.9 | 30.0 | 32.4 | 34.2 |
| ණය සේවාකරණය/ද.දේ.නි. | 12.4 | 11.7 | 12.1 | 10.4 | 11.9 | 11.4 |
| ණය සේවාකරණය/ආදායම | 92.5 | 96.8 | 102.2 | 90.1 | 90.6 | 80.2 |
| විදේශීය ණය සේවාකරණය/අපනයන ඉපයීම් සහ විදේශීය ප්‍රේෂණ | 9.6 | 14.2 | 14.4 | 12.6 | 16.8 | 11.6 |
| දේශීය පොලී/වර්තන වියදම | 28.2 | 28.1 | 29.4 | 27.7 | 23.2 | 27.5 |
| මුළු පොලී/ රාජ්‍ය ආදායම | 36.9 | 38.9 | 40.7 | 37.1 | 35.0 | 36.2 |

මූලාශ්‍ර: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා මහ බැංකුව

විශදම්
සමාලෝචනය

06

6.1 සමාලෝචනය

රජය විසින් ක්‍රියාත්මක කළ විවක්ෂණශීලී වියදුම් කළමනාකරණය හේතුවෙන් 2016 දී අමතර රාජ්‍ය මූල්‍ය අවකාශයක් ඇති විය. පුනරාවර්ථන වියදුම් තාර්කිකකරණය හා ප්‍රාග්ධන වියදුම් ක්‍රමානුකූල කිරීම තුළින් මෙම තත්ත්වය ඇතිකර ගන්නා ලදී. රජය විසින් වියදුම් සීමා කිරීම සඳහා පියවරයන් කිහිපයක් අනුගමනය කරන ලදී. 2015 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20.9 ක් වූ සමස්ත රාජ්‍ය වියදුම 2016 දී 19.7 දක්වා අඩුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ පුනරාවර්ථන වියදුම්, ප්‍රාග්ධන වියදුම් හා ශුද්ධ ණය ගැනීමිති අඩුවීමයි.

2015 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ඇතිවූ තදබල වෙනස්කම්වලට පහසුකම් සැලසීම සඳහා දරන ලද පරිශ්‍රමයන් සමග සංසන්දනය කිරීමේදී 2016 වර්ෂය රාජ්‍ය වියදුම් කළමනාකරණය සම්බන්ධයෙන් යම් සහනදායී ස්වරූපයක් ගන්නා ලදී. එසේද වුවත්, රාජ්‍ය වියදුම් විශාල වශයෙන් ඉහළ යාමට හේතුවක් වන පරිදි වර්ෂය පුරාම අඛණ්ඩව සිදුවූ විනිමය අනුපාතය ඉහළයාම හේතුවෙන් බාහිර අංශය තුළින් එල්ලවූ පීඩනය බරපතල විය. එතුළින් විශේෂයෙන් රාජ්‍ය ණය වාරික හා පොලී ගෙවීම් යනාදී ණය සේවාකරණ වියදුම්හි පරිමාව වර්ධනය විය.

6.2 2016 වර්ෂය සඳහා විසර්ජන පනත

ඊළඟ මුදල් වර්ෂය සඳහා රජයට වියදුම් දැරීමට හැකිවන පරිදි, රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතුවන පූර්ණ පාලන බලය භාවිත කරමින් සෑම වර්ෂයකදීම පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පනත සම්මත කරනු ඇත. ඒ අනුව 2016 වර්ෂය සඳහා වන වාර්ෂික විසර්ජන පනත් කෙටුම්පත 2015 ඔක්තෝබර් මස 23 දිනදී පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීම සිදුවිය. දෙවන හා තෙවන කියවීමෙන් පසුව 2015 නොවැම්බර් මස 19 වන දින එය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 2015 අංක 16 දරන විසර්ජන පනත ලෙස බලාත්මක විය.

සාමාන්‍යයෙන් විසර්ජන පනත පළමු, දෙවන හා තෙවන උපලේඛනය යන උපලේඛන තුනකින් සමන්විත වන අතර, එකිනෙක උපලේඛනයේ පනත වියදුම් අඩංගු වේ.

6.1 වගුව | විසර්ජන පනතේ අඩංගු උපලේඛන

| | | |
|--------------|---|--|
| පළමු උපලේඛනය | වැඩසටහන අනුව රජයේ සාමාන්‍ය සේවාවන්ට අදාළ වියදුම් | ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රු.බිලියන 2,507 ක් විය. |
| දෙවන උපලේඛනය | යම් නීතියක් යටතේ අධිකාරී බලය ලබාදී ඇති ඒකාබද්ධ අරමුදලට බැර කළයුතු වියදුම් | ඇස්තමේන්තුගත පිරිවැය රු.බිලියන 1,192 ක් විය. |
| තෙවන උපලේඛනය | අන්තිකාරම් ගිණුම් කටයුතුවලට අදාළ වියදුම් | රාජ්‍ය අයවැයෙන් ලබාදුන් දායකත්වය රු.බිලියන 5 ක් විය. |

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව / රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

ඒ අනුව ඉහත උපලේඛන තුන යටතේ වෙන්කරන ලද රජයේ සමස්ත වියදුම රු.බිලියන 3,074 ක් විය.

6.3 ණය පිළිබඳ සීමාව

විසර්ජන පනතේ 2(1)(ආ) වගන්තිය මගින් අදාළ වර්ෂයේ ඇස්තමේන්තුගත රාජ්‍ය වියදුම මූල්‍යනය කිරීම සඳහා රජයට ලබාගත හැකි උපරිම ණය සීමාව දක්වයි. 2015 අංක 16 දරණ විසර්ජන පනත අනුව 2016 වර්ෂය සඳහා අධිකාරී බලය ලැබූ මුළු ණයගැනීම් ප්‍රමාණය රු.බිලියන 1,699 කි. 2016 වර්ෂය තුළදී 2015 අංක 16 දරණ විසර්ජන පනත සංශෝධනයට ලක්වුවද මෙම සීමාව නොවෙනස්ව පැවතුණි.

6.4 2015 අංක 16 දරණ විසර්ජන පනතට කරන ලද සංශෝධන

2016 වර්ෂයට අදාළ අයවැය ක්‍රියාත්මක කිරීමේදී එතෙක් පැවති පළාත් සභා සඳහා වෙන වෙනම වූ වැය ශීර්ෂ යටතේ අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමේ ක්‍රමය වෙනසකට ලක්කර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ සියළු පළාත් සභාවලට අදාළ ප්‍රතිපාදන ඇතුළත් කරන ලදී.

මෙහිදී පරිපාටිමය ගැටළු හා පරිපාලනමය අවහිරතා නිරීක්ෂණය වූ බැවින්, මෙම ක්‍රමය සමාලෝචනය කර 2015 දී තිබූ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරන ලෙසට පළාත් සභාවලින් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් විය. එම ඉල්ලීම් පිළිගත් අමාත්‍ය මණ්ඩලය එකිනෙක පළාත් සභාව සඳහා වැය ශීර්ෂ ඇති කරමින් 2015 අංක 16 දරණ විසර්ජන පනත සංශෝධනය කර ක්‍රියාවලිය ප්‍රතිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත 2016.07.15 දින ගැසට් පත්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

තවද, විගණකාධිපති විසින් රජයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතුකරන ලද වාද විෂයය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පසුගිය දශකයේදී භාවිතා කරන ලද ගිණුම්කරණ ක්‍රමවේදයට අනුගත වන පරිදි විසර්ජන ගිණුමේ 2(1)(ආ) වගන්තිය සංශෝධනය කරන ලදී. මෙම සංශෝධනය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කමිටු අවස්ථාවේදී ගෙන ආ සංශෝධනයක් ලෙස ඉදිරිපත් කරන ලදී.

ඉහත වෙනස්කම් අනුමත කරමින්, ඇස්තමේන්තුගත ආදායම, වියදම සහ අයවැය හිඟය වෙනසකට බඳුන් නොවන පරිදි විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත 2016 අංක 23 දරන විසර්ජන (සංශෝධන) පනත ලෙසින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

6.5 පරිපූරක ඇස්තමේන්තු

2015 අප්‍රේල් 6 දිනැති අංක 1909/20 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය හා 2015 අප්‍රේල් 10 දිනැති අංක 1909/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඇති කරන ලද අමාත්‍යාංශ 11 සඳහා පහසුකම් සලසනු වස් 2015 වර්ෂයේදී හදිසි අවස්ථා අරමුදලෙන් ලබාගත් රු.මිලියන 55 ක අත්තිකාරම් පියවීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වන, 2015 වර්ෂයේදී හදිසි අවශ්‍යතා අරමුදලින් ලබාගත් අත්තිකාරම් මුදල් පියවීම ගිණුම්ගත කිරීමට හැකිවන අයුරින් මුදල් අමාත්‍යවරයා විසින් අංක 01 දරන විශේෂ වොරන්ට් බලපත්‍රය නිකුත් කරන ලදී.

මේ හා සමානවම ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයකු පත්කරමින් නිකුත් කරන ලද අංක 1958/72 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2016.03.18 දින ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවන ලදී. මෙම අමාත්‍යාංශය 2016 අයවැය සකස් කරන අවස්ථාවේදී පිහිටුවා නොතිබුණි. මෙම අමාත්‍යාංශයට වැය ශීර්ෂයක් ඇතිකිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලදී. මුදල් රෙගුලාසි අංක 74,75 සහ 76 හි සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ප්‍රාදේශීය

සංවර්ධන අමාත්‍යවරයා විසින් රු.592,925,000 (පුනරාවර්තන රු.469,425,000 ක් හා ප්‍රාග්ධන රු.123,500,000 ක්) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලදී. 2016.09.20 දින එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා වැය ශීර්ෂ 147 ඇතිකරන ලදී. පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වියදම් සඳහා මුදල් නිදහස් කිරීමට හැකිවන අයුරින් මුදල් අමාත්‍යවරයා විසින් අංක 02 දරන විශේෂ වොරන්ට් බලපත්‍රය නිකුත් කරන ලදී.

6.6 හදිසි අවස්ථා අරමුදලෙන් මුදල් ලබාගැනීම

අළුතින් ඇති කරන ලද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා වැය ශීර්ෂයක් නොමැතිවීමට තාවකාලික පිළියමක් ලෙස මුදල් රෙගුලාසි 78 ට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151(2) දරන වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථා අරමුදලෙන් රු.මිලියන 15 ක් ඉවත් කරගන්නා ලදී. යම්කිසි නිශ්චිත කාර්යයක් සඳහා හදිසි අවස්ථා අරමුදලෙන් ලබාගන්නා අත්තිකාරම් එම වර්ෂය අවසාන වීමට පෙර පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමෙන් පියවිය යුතුය.

ඒ අනුව ඉහත සඳහන් මුළු මුදල අදාළ අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පියවන ලදී.

6.7 පරිපූරක විශේෂ නීති සේවා වොරන්ට් බලපත්‍ර

විසර්ජන පනතේ උපලේඛන 2 හි සඳහන් යම් විශේෂ නීති සේවා වියදමක් වෙනුවෙන් වර්ෂය තුළ අමතර මුදල් අවශ්‍යතාවයන් ඇති වූ විට ඒ සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිදහස් කිරීමට හැකිවන අයුරින් භාණ්ඩාගාර 77 ආකෘති පත්‍රය භාවිතා කර මුදල් අමාත්‍යවරයා විසින් පරිපූරක විශේෂ නීති සේවා වොරන්ට් බලපත්‍රයක් නිකුත් කළයුතු වේ. ඒ අනුව 2016 වර්ෂය තුළදී පහත පරිදි එවැනි විශේෂ නීති සේවා වොරන්ට් බලපත්‍ර 9 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

6.2 වගුව | 2016 වර්ෂයේ නිකුත් කරන ලද විශේෂ නීති සේවා බලපත්‍රය

| අංකය | විසදුම | | කාර්යය/අරමුණ | ප්‍රමාණය (රු.) |
|--------|--------|---|--|-----------------|
| ශීර්ෂය | ආයතනය | | | |
| 1 | 1 | අතිගරු ජනාධිපතිතුමා | පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද යෝජනාව අනුව හිටපු ජනාධිපතිනී සී.බී.කුමාරතුංග මැතිණියගේ සංශෝධිත විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා | 870,000 |
| 2 | 20 | මැතිවරණ කොමිෂන් සභාව | මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ පාරිතෝෂික ගෙවීම සඳහා | 800,000 |
| 3 | 6 | රාජ්‍ය සේවා කොමිෂන් සභාව | රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ පාරිතෝෂික ගෙවීම සඳහා | 5,670,000 |
| 4 | 253 | විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | වැ.හා අ.වි.වැ. ගෙවීම සඳහා වන ප්‍රතිපාදන උෟණතාවය | 7,585,000,000 |
| 5 | 8 | ජාතික පොලීසි කොමිසම | පොලීසි කොමිසමේ සාමාජිකයින්ගේ පාරිතෝෂික ගෙවීම සඳහා | 7,100,000 |
| 6 | 10 | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ පාරිතෝෂික ගෙවීම සඳහා | 1,300,000 |
| 7 | 253 | විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | වැ.හා අ.වි.වැ. ගෙවීම සඳහා වන ප්‍රතිපාදන උෟණතාවය | 270,000,000 |
| 8 | 249 | භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | ණය සේවාකරණය වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදන සඳහා වන උෟණතාවය | 179,270,670,000 |
| 9 | 249 | භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ගිණුම්ගත කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් වීම හේතුවෙන් ණය සේවාකරණය සඳහා වන ප්‍රතිපාදන උෟණතාවය | 12,090,339,859 |

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව / රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

6.8 2016 අයවැයෙහි කාර්යසාධනය

රු. බිලියන 3,699 ක් වූ 2016 වර්ෂයේ ඇස්තමේන්තුගත විසදුමට එරෙහිව රු. බිලියන 3,106 ක සත්‍ය විසදුමක් වාර්තා විය. එය 2015 වර්ෂය තුළදී දරන ලද විසදුමට සාපේක්ෂව රු.බිලියන 98 ක අඩුවීමකි. වෙන්කරන ලද ප්‍රතිපාදනවල උපයෝජන අනුපාතය සියයට 84 ක් වූ අතර, එය 2015 දී වාර්තා වූ සියයට 96 ට සාපේක්ෂව සියයට 12 ක අඩුවීමකි. මෙසේ සත්‍ය විසදුම අඩුවීමට එක් හේතුවක් වූයේ 2016.12.31 වන වනවිටත් රු.බිලියන 82 ක නොපියවූ බිල්පත් පැවතීමයි. එම ප්‍රමාණයද ගෙවන ලද්දේ නම් අපේක්ෂිත විසදුම් උපයෝජනය සියයට 86 ක් විය හැකිව තිබුණි.

විසර්ජන පනතේ 2(1) වගන්තිය යටතේ අධිකාරී බලය ලද ප්‍රතිපාදන (සැපයුම් සේවා සඳහා වන විසදුම්) වලින් වර්ෂය තුළ විසදුම් දරා තිබුණේ සියයට 69 ක් පමණි.

විශේෂ නීති සේවා විසදුම් (මූල්‍යනාය සංකේත 21) මුල් ඇස්තමේන්තුව වූ රු.බිලියන 1,192 ක් සමග සසඳා බැලීමේදී රු.බිලියන 196 ක අභිබවා යාමක් පෙන්නුම් කරයි. දේශීය හා විදේශීය ණය ආපසු ගෙවීම හා ණය පොලී ගෙවීම ඇතුළත් ණය සේවාකරණය ඉහළ යාම හා විශ්‍රාම වැටුප් ගෙවීම ඉහළ යාම එම තත්ත්වයට මූලික වශයෙන් හේතුවිය. පැවතියාවූ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම මුදල් පදනමට වාර්තා කිරීම වෙනුවට ඒවායේ මුහුණත අගය වාර්තා කිරීමට ගත් ප්‍රතිපත්තිය ලෙස සංශෝධනය මෙම සුවිශේෂී වෙනසට හේතුවිය.

2015 ට සාපේක්ෂව 2016 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන උපයෝජනය සම්බන්ධයෙන් සාරාංශ සංසන්දනයන් වගු අංක 6.4 මගින් පෙන්නුම් කරයි.

6.3 වගුව | අයවැය ප්‍රතිපාදන උපයෝජනය 2015 -2016

| විසදුම් කාණ්ඩය | රු. බිලියන | | | |
|---------------------------------------|--------------|--------------|--------------|--------------|
| | 2015 | | 2016 | |
| | ඇස්තමේන්තුව | විසදුම | ඇස්තමේන්තුව | විසදුම |
| විසර්ජන පනත (1 වන උපලේඛනය) | 2,101 | 1,849 | 2,507 | 1,719 |
| වැඩසටහන 1 | 1,085 | 1,102 | 1,021 | 988 |
| වැඩසටහන 2 | 1,016 | 747 | 1,486 | 731 |
| විශේෂ නීති සේවා (2 වන උපලේඛනය) | 1,237 | 1,354 | 1,192 | 1,388 |
| එකතුව | 3,338 | 3,203 | 3,699 | 3,106 |

මූලාශ්‍රය : රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

2015 සහ 2016 වර්ෂයන්හි රජයේ විසදුම්වල මූල්‍යකරණ ප්‍රභවයන් 6.4 වගුව මගින් පෙන්නුම් කරයි.

2015 වර්ෂයේදී වාර්තා වූ සැලකිය යුතු අඩුවීම හා සැසඳීමේදී 2016 වර්ෂයේදී විදේශීය ප්‍රදාන ලෙස ලද රු.බිලියන 1.6 ක වර්ධනයක් මගින් ධනාත්මක ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

6.9 අත්තිකාරම් ගිණුම් කටයුතු

අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වූ ඇස්තමේන්තුගත උපරිම විසදුම් සීමාව රු.බිලියන 24.55 ක් වූ නමුත්, සත්‍ය විසදුම රු.බිලියන 19.75 ක් විය. අවම ලැබීම් සීමාව

රු.බිලියන 19.55 ක් වූ නමුත්, සත්‍ය මුළු ලැබීම් ප්‍රමාණය රු.බිලියන 22.65 ක් විය. ඒ අනුව, අත්තිකාරම් ගිණුම් කටයුතු 2015 අංක 16 දරන විසර්ජන පනතේ සඳහන් අනුමත සීමාවන් තුළ සිදුකර ඇත. මෙම අත්තිකාරම් ගිණුම් කටයුතුවලට වාණිජමය ස්වභාවයේ ක්‍රියාකාරකම් මෙන්ම, දේපළ ණය හැර රාජ්‍ය සේවකයින් සඳහා ණය අත්තිකාරම් ලබාදීමද අන්තර්ගත වේ. රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් සමස්ත අත්තිකාරම් ප්‍රමාණය රු.බිලියන 13.86 ක් විය. 2005 වර්ෂයේ සිට රාජ්‍ය සේවකයින් සඳහා දේපළ ණය සහ වාහන ණය ලබාදෙනු ලබන්නේ රාජ්‍ය බැංකු මගිනි. 2016 වර්ෂය තුළදී රු.බිලියන 11.75 ක මුදලක් රාජ්‍ය බැංකු හරහා රාජ්‍ය සේවකයින් 12,649 ක් වෙත ලබාදෙන ලද අතර, මේ සඳහා රු.බිලියන 2.47 ක් රජය විසින් ණය පොලී සහනාධාර ලෙස ලබාදෙන ලදී.

6.4 වගුව | රජයේ වියදම්වල මූල්‍යකරණ ප්‍රභවයන්

| මූල්‍යකරණ අංකය | මූල්‍යකරණ ප්‍රභවය | රු. බිලියන | රු. බිලියන |
|----------------|------------------------------------|------------|------------|
| 11 | දේශීය අරමුදල් | 1545.2 | 1,466.6 |
| 12 | විදේශීය ණය | 252.5 | 205.4 |
| 13 | විදේශීය ප්‍රදාන | 5.5 | 6.9 |
| 14 | ප්‍රතිපූරණය කරනු ලබන විදේශ ණය | 1.7 | 2.7 |
| 15 | ප්‍රතිපූරණය කරනු ලබන විදේශ ප්‍රදාන | 0.1 | 0.2 |
| 16 | ප්‍රතිපාර්ශවීය අරමුදල් | 0.5 | 0.3 |
| 17 | විදේශ අරමුදල් ආශ්‍රිත පිරිවැය | 43 | 36.3 |
| 21 | විශේෂ නීති සේවා එකතුව | 1,354.5 | 1,387.6 |
| | | 3,203.00 | 3,106.0 |

මූලාශ්‍රය : රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

6.10 රාජ්‍ය වියදම් කළමනාකරණය

6.10.1 ප්‍රතිපාදන මාරු කිරීම

2015 අංක 16 දරන විසර්ජන පනතේ 5 වන වගන්තිය පරිදි හා මුදල් රෙගුලාසි සහ මූලික ඇස්තමේන්තුවල දක්වා ඇති නියමයන් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මුළු වියදම් සීමාවන් ඇතුළත උපයෝජනය කර නොමැති ප්‍රතිපාදන මාරු කිරීමට මහා භාණ්ඩාගාරය මගින් අනුමැතිය ලබාදෙන ලදී. මෙහිදී උපයෝජනය නොකළ හෝ ඉදිරියේදී උපයෝජනය වන්නේ යැයි අපේක්ෂා නොකරන පුනරාවර්තන වියදම් සඳහා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන එම වැඩසටහනෙහිම පුනරාවර්තන වියදම් හෝ ප්‍රාග්ධන වියදම් සඳහා හෝ එම වැය ශීර්ෂයේම වෙනත් වැඩසටහනක ප්‍රාග්ධන වියදම් සඳහා මාරු කිරීමට අවසර දෙනු ලැබීය. එසේම, උපයෝජනය නොකළ ප්‍රාග්ධන වියදම් එම වැඩසටහනේම වෙනත් ප්‍රාග්ධන වියදම් සඳහා මාරු කිරීමටද අනුමැතිය දෙනු ලැබීය.

6.10.2 පරිපූරක සහාය සේවා හා හදිසි අවශ්‍යතා වගකීම්

සුපුරුදු පරිදිම, වියදම් කිරීමේ ආයතනයන්හි පුරෝකථනය කළ නොහැකි හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂ 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය 2016 වර්ෂයේදී ද ක්‍රියාත්මක කරන ලදී.

2016 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රතිපාදන ද ඇතුළත්ව මෙම ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ සමස්ත ප්‍රතිපාදනය රු.බිලියන 623.3 ක් විය. එයින් රු.බිලියන 246.8 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද අවශ්‍යතා ඇගයීම මත පදනම්ව අමතර ප්‍රතිපාදන ලෙස අදාළ වියදම් ආයතන වෙත නැවත මාරුකර ඇත. සියලුම අමතර ප්‍රතිපාදන 2016 වර්ෂයේ මූලික අයවැය ඇස්තමේන්තුවෙහි දක්වා ඇති විශේෂිත උපදෙස් මාලාවට අනුව නිකුත් කර ඇති අතර, ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය පහත වගු අංක 6.5 හි දක්වා ඇත.

6.5 වගුව | පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්වලින් ප්‍රතිපාදන මාරු කිරීම පිළිබඳ සාරාංශය

| මූලික ඇස්තමේන්තුව අනුව ප්‍රතිපාදන වෙන් කෙරුණු කාර්යයන් | ප්‍රමාණය රු.බිලියන |
|--|--------------------|
| 1 අයවැය කථාව මගින් යෝජනා කෙරුණු වැටුප් වැඩිකිරීම්, වැටුප් විෂමතා නිවැරදි කිරීම්, නව බඳවා ගැනීම් සහ අනෙකුත් ආශ්‍රිත වියදම් හා රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් වැඩිකිරීම | 7,317 |
| 2 අයවැය සකස් කිරීමට පාදක වූ උපකල්පන වෙනස් වීම නිසා දැරීමට සිදුවන අතිරේක වියදම් සහ වගකීම් සඳහා වන ප්‍රතිපාදන | 36,715 |
| 3 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන | 110,537 |
| 4 විදේශ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම හෝ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රතිපාදන උණකා සපුරාලීම සහ එම ව්‍යාපෘතිවලට අදාළ බදු ගෙවීම් හා අනෙකුත් වියදම් සඳහා වන ප්‍රතිපාදන | 92,303 |
| එකතුව | 246,872 |

මූලාශ්‍රය: අයවැය ඇස්තමේන්තුව (පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද) 2016

විසර්ජන පනතේ 6(1) ඡේදය අනුව මාරු කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය සහ එම මාරු කිරීමට හේතුව දක්වන වාර්තාවක් එකී මාරු කිරීම සිදුකරන ලද දින සිට මාස දෙකක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව, 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය (වගකීම්) පනත අනුව මෙම ප්‍රතිපාදනවලින් සිදුකරන ලද සියලුම මාරු කිරීම් පිළිබඳ තොරතුරු 2016 වර්ෂයේ රජයේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධන වාර්තාවට ඇතුළත් කරන ලදී. අවසන් වශයෙන්, ඉදිරි වර්ෂය වෙනුවෙන් මූලික ඇස්තමේන්තුවලට අදාළ වැය විෂය යටතේ සත්‍ය ප්‍රතිපාදන භාවිතය පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇත.

6.10.3 වියදම් කළමනාකරණය සඳහා නිකුත් කළ වකුලේඛ

අයවැය සකස් කිරීම, වාහන ප්‍රසම්පාදනය හා අපදාවලින් විපතට පත්වූවන් සඳහා සහන ලබාදීම පිළිබඳව 2016 මූල්‍ය වර්ෂයේදී වකුලේඛ 4 ක් නිකුත් කර ඇත.

| වකුලේඛ අංකය | විෂයය |
|---|--|
| 1. 2016.03.17 දිනැති ජාතික අයවැය වකුලේඛ 01/2016 | රාජ්‍ය ආයතන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශ |
| 2016.09.19 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 01/2016(i) | රාජ්‍ය ආයතන සඳහා මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාර්ගෝපදේශ (2016.03.17 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 01/2016 සඳහා සංශෝධන) |
| 2. 2016.08.02 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 02/2016 | 2017 අයවැය කැඳවීම -2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදෙස් |
| 3. 2016.12.30 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 03/2016 | හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත්කිරීම සඳහා වන උපදෙස් |
| 4. 2016.03.17 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 04/2016 | හදිසි ආපදා තත්ත්වයකදී ධීවර කටයුතුවල නියැලී සිටියදී මියයන ධීවරයින් සඳහා වන්දි ලබාදීමට අදාළ උපදෙස් |

6.10.4 රාජ්‍ය ආයතන සඳහා වාහන ප්‍රසම්පාදනය

2016 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි රාජ්‍ය අංශය සඳහා වාහන ප්‍රසම්පාදනය කිරීම, මූල්‍ය කල්බදු ක්‍රමයේ සිට මෙහෙයුම් කල්බදු ක්‍රමය දක්වා වෙනස් කරන ලදී. මෙම ක්‍රමය වෙනස් කිරීමේ අරමුණ වූයේ පෙර පැවති ක්‍රමයට වඩා රජයට වඩාත් පිරිවැය ඵලදායී ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව මෙහෙයුම් කල්බදු ක්‍රම යටතේ වාහන ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව වන ජාතික අයවැය වකුලේඛ අංක 01/2016 හි මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබාදී ඇත. ඉහත මාර්ගෝපදේශයන්ට අනුව, 2016 වර්ෂයේදී මෝටර් රථ 160 ක්, පීපී රථ 5 ක්, ඩබල් කැබ් රථ 328 ක් හා වෑන් රථ 51 ක් ලබාගැනීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදී ඇත.

2016 අයවැය යෝජනා අනුව ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීම අත්හිටුවා ඇත. මේ යටතේ 2016 වසර තුළ යතුරුපැදි හා ස්කූටර් 359 ක් ලබා දී ඇත.


6.11 රාජ්‍ය වියදම් සංයුතිය

2016 වර්ෂයේ රාජ්‍ය අයවැය මගින් ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ ප්‍රා දේශීය සංවර්ධන කවුළු ඇති කිරීම, ගෝලීය අගය දාමයට ඇතුළුවීම, ව්‍යාපාර ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම, මානව සම්පත් සවිමත් කිරීම, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ වැඩිදියුණු කිරීම, ඩිජිටල් තාක්ෂණය ශක්තිමත් කිරීම, නව කර්මාන්ත කලාප ඇති කිරීම සහ දිවයින පුරා සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා වේ.

2016 වර්ෂයේ රාජ්‍ය අයවැය මගින් ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ ප්‍රාදේශීය සංවර්ධන කවුළු ඇති කිරීම, ගෝලීය අගය දාමයට ඇතුළුවීම, ව්‍යාපාර ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ වැඩිදියුණු කිරීම, ඩිජිටල් තාක්ෂණය ශක්තිමත්කිරීම, නව කර්මාන්ත කලාප ඇති කිරීම සහ දිවයින පුරා සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා වේ.

ඒ අනුව 2016 වර්ෂයේදී, මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශයේ භෞතික යටිතල පහසුකම් සංර්ධනය සඳහා ප්‍රමුඛතාවය ලබාදී ඇත. එසේම ලමා, වැඩිහිටි, සර්වභනී මව්වරුන් සහ ආහාධික පුද්ගලයින් යනාදී ක්ෂේත්‍ර සඳහා වන සුභසාධන වැඩසටහන් සහ පොහොර සහනාධාරය, සමාධි සහනාධාරය, නොමිලයේ බෙහෙත් ලබාදීම වැනි සහනාධාර වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පුනරාවර්තන වියදම් දරා ඇත. එම වියදම් සංයුතුය පහතින් දැක්වේ.

6.1 රූප සටහන | රාජ්‍ය වියදමෙහි සංයුතිය 2016



6.11.1 වැටුප් හා වේතන

පළාත් සභා, ආරක්ෂක හමුදාවන් සහ පොලීසියද ඇතුළත්ව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් හා

දීමනා වෙනුවෙන් 2016 වර්ෂයේ වියදම රු.බිලියන 570.8ක් වන අතර, එය 2015 ඒ සඳහා වන වියදම වූ රු.බිලියන 561.7 හා සැසඳීමේදී රු.බිලියන 9ක වැඩිවීමකි (සියයට 1.6). 2016 වර්ෂයේ වැටුප් හා දීමනා සඳහා වූ වියදම මුළු පුනරාවර්තන වියදමින් සියයට 32.4 ක් විය. සේ වුවද, වගු අංක 6.6 හි දක්වා ඇති පරිදි 2015 වැටුප් හා දීමනා වියදම සමග සැසඳීමේදී 2016 දී සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබේ.

6.6 වගුව | රජයේ වැටුප් හා දීමනා

රු. මිලියන

| වහන වර්ගය | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|-------------------------|----------------|----------------|----------------|----------------|----------------|
| මධ්‍යම රජය | 95,965 | 113,223 | 133,584 | 172,491 | 184,856 |
| පළාත් සභා | 88,217 | 105,034 | 121,789 | 150,796 | 143,740 |
| ආරක්ෂක | 126,950 | 134,295 | 141,138 | 176,810 | 180,829 |
| පොලීසිය හා පොදු ආරක්ෂාව | 36,615 | 40,677 | 44,471 | 61,633 | 61,336 |
| එකතුව | 347,747 | 393,229 | 440,982 | 561,730 | 570,761 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

2016 වර්ෂයේ රාජ්‍ය සේවයේ ප්‍රධාන අංශයන් සඳහා වූ සත්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව හා වෙන්කරන ලද වැටුප් හා දීමනා ප්‍රමාණයන් වගු අංක 6.7 මගින් දක්වේ.

වගුව 6.7 | රජයේ ප්‍රධාන අංශයන්හි පුද්ගල පඩිනඩි සහ කාර්ය මණ්ඩල සංඛ්‍යා

| විස්තරය | සත්‍ය කාර්ය මණ්ඩලය | 2016 වර්ෂයේ වැටුප් හා දීමනා (රු. මිලියන) |
|---------------|--------------------|--|
| අධ්‍යාපන අංශය | 307,089 | 166,808 |
| සෞඛ්‍ය අංශය | 136,476 | 106,889 |
| ආරක්ෂක සේවා | 411,598 | 242,164 |
| වෙනත් | 498,113 | 54,900 |
| එකතුව | 1,353,276 | 570,761 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

එසේම, 2016 වර්ෂයේ සමස්ත විශ්‍රාම වැටුප් සඳහා ගෙවීම් රු.බිලියන 173.1 ක් වූ අතර, එය 2015 වසරේදී රු.බිලියන 156.6 ක් විය. එය පෙර වසර හා සසඳන විට සියයට 10.6 ක වැඩිවීමකි. 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 ට අනුව වැටුප් පරිවර්තනය කිරීමේදී මූලික වැටුප් වැඩිවීම මීට හේතු විය.

6.11.2 මෙහෙයුම් වියදම්

ඉන්ධන, විදුලිය, ප්‍රවාහන, ගමන් වියදම්, වාහන හා යන්ත්‍රෝපකරණ නඩත්තුව සහ ගොඩනැගිලි කුලිය

හා අනෙකුත් උපයෝගිතා සේවාවන්ට අදාළ වියදම් ද ඇතුළත්ව 2016 වර්ෂයේ රජයේ ආයතනික වියදම රු.බිලියන 148.9 ක් විය. එය 2016 වර්ෂයේ මුළු වියදමින් සියයට 8.4 ක් වූ අතර, 2015 වර්ෂයේ වියදම වූ රු.බිලියන 193.3 සමග සැසඳීමේදී සියයට 30 ක අඩුවීමකි.

6.11.3 සහනාධාර සහ මාරුකිරීම්

2015 වර්ෂයේ සහනාධාර සහ මාරුකිරීම් සඳහා වූ වියදම රු.බිලියන 419 ක් වූ අතර, 2016 වර්ෂයේදී එය රු.බිලියන 370 කි. එය 2016 වර්ෂයේ මුළු වියදමින් සියයට 24.8 කි. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන සහ සමාජ ආරක්ෂණය යනාදී අංශයන් සඳහා ලබාදෙන සුභසාධන හා සහනාධාර මේ යටතට අයත් වේ. මෙම සුභසාධන හා සහනාධාර වැඩසටහන් ළදරුවන්, කිරිදෙන මව්වරුන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින්, වකුගඩු රෝගීන්, ගොවීන් සහ අඩු ආදායම්ලාභීන් සහ සමාජයේ තෝරාගත් සහ වඩාත් අනතුරුවලට ලක්විය හැකි කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වේ.

2016 වර්ෂයේදී රජය මගින් සමාජයේ ඉතාම දිළිඳු ජන කොටස් ඉලක්ක කරගනිමින්, සමාදායි මූල්‍ය ආධාර සඳහා රු.මිලියන 40,740 ක් වැය කර ඇත. එසේම, එම වර්ෂය සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රු.මිලියන 27,771 ක් වැය කර ඇත. රජයේ රෝහල් සඳහා නොමිලයේ ඖෂධ ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඒ සඳහා 2016 වර්ෂයේදී රු.මිලියන 38,028 ක් වැය කර ඇත. 2015 වර්ෂයේ මේ සඳහා වියදම වූ රු.මිලියන 31,703 සමග සැසඳීමේදී මෙය සියයට 20 ක වැඩිවීමකි.

කිරිදෙන මව්වරුන්ගේ, ළදරුවන්ගේ සහ පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම අරමුණු කරගනිමින්, 2016 වර්ෂයේදී පෝෂණ මල්ල, ත්‍රිපෝෂ වැඩසටහන, කිරි වීදුරුව සහ පාසල් පෝෂණ වැඩසටහන ආදිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා වියදම රු.මිලියන 7,415 කි.

6.11.4 සමාජ ආරක්ෂණය

2015 වර්ෂයේදී රු.බිලියන 157 ක් වූ විශ්‍රාම වැටුප් වියදම, 2016 වර්ෂයේදී රු.බිලියන 173 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් ඇත. තුවාල වූ සහ ආබාධිත සෙබළුන් සඳහා සමාජ ආරක්ෂණ වියදම 2015 දී රු.මිලියන 23,433 ක් වූ අතර, 2016 දී එය රු.මිලියන 26,679 කි. එසේම, රණවිරු මාපිය රැකවරණ දීමනා එනම් මියගිය සෙබළුන්ගේ දෙමාපියන් සඳහා වූ සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා වියදම් රු.මිලියන 2,442 ක් වූ අතර, ජූලි වැඩ වර්ජකයින් සඳහා මාසික දීමනා සඳහා වියදම රු.මිලියන 678 කි.

6.11.5 විමධ්‍යගත පරිපාලනය

පළාත් මට්ටම සඳහා දේශපාලන බලය බෙදාදීමේ අරමුණ ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවන ලදී. පුනරාවර්තන වියදම් ආවරණය කිරීම සඳහා 2016 වර්ෂයේදී පළාත් සභා සඳහා රු.මිලියන 169,038 ක් ලබාදෙන ලදී. මෙම වියදම් මගින් ප්‍රධාන වශයෙන් පළාත් සභාවල සේවකයින් සඳහා පඩිනඩි ගෙවීම ආවරණය කරන ලදී. මූලධන වියදම් ලෙස රු.මිලියන 26.071 ක් පළාත් සභා සඳහා මාරු කරන ලදී. මුදල් කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු එහි නිර්දේශ අනුව ජාතික අයවැය මගින් මෙම මාරුකිරීම් සිදුකර ඇත. පළාත්වල අවශ්‍යතාවයන් සලකා බැලීමෙන් පසුව මුදල් කොමිසම මගින් මෙම ප්‍රතිපාදන නිර්දේශ කර ඇත. මෙම මාරු කිරීම් පහත සඳහන් පරිදි පළාත් සභා අතර බෙදාදී ඇත.

වගුව 6.8 | පළාත් සභා සඳහා මාරු කිරීම් රු. බිලියන

| විස්තරය | මාරු කිරීම් | |
|--------------|----------------|---------------|
| | පුනරාවර්තන | මූලධන |
| බස්නාහිර | 21,744 | 2,194 |
| මධ්‍යම | 23,375 | 2,485 |
| දකුණු | 20,508 | 2,200 |
| උතුරු | 16,757 | 6,038 |
| වයඹ | 20,823 | 2,831 |
| උතුරු මැද | 14,174 | 2,950 |
| ඌව | 16,422 | 2,166 |
| සබරගමුව | 18,219 | 2,343 |
| නැගෙනහිර | 17,016 | 2,864 |
| එකතුව | 169,038 | 26,071 |

මූලාශ්‍රය: පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව

6.11.6 ණය සේවාකරණය


2016 වර්ෂයේදී දේශීය හා විදේශීය ණය සඳහා රජයේ පොලී වියදම රු.බිලියන 610.9 කි. එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 15.9 ක වැඩිවීමකි. කෙසේ වුවද, පසුගිය වර්ෂයට සාපේක්ෂව දේශීය ණය සඳහා පොලී ගෙවීම් සියයට 13.2 කින් රු.බිලියන 509.8 ක් දක්වා සහ විදේශීය ණය සඳහා පොලී ගෙවීම් සියයට 31.0 කින් රු.බිලියන 101.1 දක්වා ඉහළ ගොස් ඇත. විදේශීය ණය සඳහා පොලී ගෙවීම සැලකිය යුතු ලෙස ඉහළ යාමට විදේශීය මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම හේතු විය.

වගුව 6.9 | දේශීය සහ විදේශීය ණය සේවාකරණය

| විස්තරය | දේශීය | විදේශීය | එකතුව |
|--------------|-----------------|---------------|-----------------|
| පොලී ගෙවීම් | 509.82 | 101.07 | 610.89 |
| ණය ගෙවීම් | 596.43 | 145.12 | 741.55 |
| එකතුව | 1,106.25 | 246.19 | 1,352.44 |

මූලාශ්‍රය: රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව


6.2 රූප සටහන | පොලී ගෙවීම



6.12 රාජ්‍ය ආයෝජනය

2016 වර්ෂයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් රාජ්‍ය ආයෝජන ලෙස රජය විසින් වැයකර ඇත.

6.3 රූප සටහන | රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස



දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස රාජ්‍ය ආයෝජනය සුලු අඩුවීමක් පෙන්නුම් කළද ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපෘතීන් 2016 වර්ෂයේදී පහත පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.


6.12.1 සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ආයෝජන

රජය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ආයෝජනයන් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ නිදහස් පොදු සෞඛ්‍ය ආවරණය සුරක්ෂිත කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල් වලට අදාළ බොහෝ සෞඛ්‍ය දර්ශක ළඟාකර ගන්නා අතරම ඉහළ ආයු අපේක්ෂාවක් සහ අඩු මාතෘ සහ ළමා මරණ අනුපාතයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. තවද 2016 වර්ෂයේදී

මැලේරියාව, බරවා රෝගය සහ මානස හා නවජ පිටගැස්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කරනු ලැබ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කරන ලදී. මාලදිවයිනට පසුව මැලේරියාව තුරන් කරන ලද කලාපයේ දෙවන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම ආර්ථික වර්ධනයේ සහ තරගකාරීත්වයේ වැදගත් දර්ශකයකි. සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී ජීවිත ඇති කිරීම පිණිස නියමිත කාලයට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අවශ්‍ය ආයෝජනයන් සිදුකිරීමට රජය වගබලා ගනී.

6.4 රූප සටහන | මධ්‍යම රජයන් මගින් දරන ලද වියදම්



නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා පලාත් සභා වෙත මධ්‍යම රජයෙන් ලබාදුන් මුදල් ඇතුළුව රජයේ මුළු වියදම රු.මිලියන 136,690 ක් වූ අතර එය 2015 වර්ෂය හා සැසඳීමේදී සියයට 4.4ක වැඩිවීමකි. සමස්ත පුනරාවර්තන වියදම රු.මිලියන 113,042 ක් වූ අතර, ඉන් සියයට 54.9 ක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් හා වේතන ගෙවීමටත් සියයට 33.7 ක් අඛණ්ඩ වෛද්‍ය සැපයුම් සැපයීමත් පිණිසත් විය. ආහාර, පවිත්‍රතා කටයුතු, විදුලිය සහ ජලය යනාදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා වූ වියදම රු.මිලියන 12,793 ක් ලෙස වාර්තා විය.

2016 වර්ෂයේ සමස්ත මූලධන වියදම රු.මිලියන 23,647 ක් වූ අතර එය 2015 වර්ෂයට වඩා සියයට 18.6 ක අඩුවීමකි. මෙයට ප්‍රධාන හේතුව වූයේ ප්‍රසම්පාදන ප්‍රමාද වීමයි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සහ රෝහල්වල පවතින තදබදය අඩුකිරීමේ අරමුණින් 2016 වර්ෂයේ රෝහල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය. ඒ අනුව ඇදුන් 700 කින් සමන්විත පිළිකා ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයක් මහරගම, අපේක්ෂා රෝහල වෙත භාර දෙන ලදී.

රෝග ප්‍රතිකාර සේවා

මූලධන වියදම් වලින් ප්‍රධානම කොටස පවත්වනුයේ රෝග සත්කාරක සේවා වෙනුවෙනි. මෙය 2016 වර්ෂයේ සමස්ත මූලධන සෞඛ්‍ය වියදම් වලින් සියයට 89.5ක් පමණ විය. පිළිකා, හෘද රෝග, ආසාදනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගවල සීඝ්‍ර ඉහළ යාමත් සමග ඵලදායීතාවයේ අඩුවීමවලට හේතු වන නව ගැටළු සහ අභියෝග මතුවී ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජාතික ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇතිවීමයි. එමනිසා බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම පිණිස වූ රාජ්‍ය ආයෝජනය 2016 වර්ෂයේදී රු.මිලියන 1,034.3 ක් විය.

ද්විතීය සහ තෘතීය ප්‍රතිකාර ආයතනවල පවතින තදබදය අඩුකිරීම සඳහා ශික්ෂණ රෝහල් සහ දිස්ත්‍රික් මහරෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඒවායේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට රජය පියවර කිහිපයක්ම ගන්නා ලදී. ප්‍රධාන රෝහල්වල පවතින තදබදයට හේතුව වන්නේ රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම සහ ප්‍රාථමික රෝහල්වල පවතින අඩුපහසුකම් සහිත තත්ත්වය වේ. එමනිසා, ප්‍රාථමික සෞඛ්‍ය ආයතන වැඩිදියුණු කිරීම කෙරෙහි ද රජයේ අවධානය සමාන්තරව යොමු වී ඇත. මෙම මූලාරම්භයන් මගින් ද්විතීයික සහ තෘතීය සෞඛ්‍ය සත්කාර ආයතනයන් සඳහා උසස් තත්ත්වයේ පහසුකම් සැපයීම පිණිස වන අත්‍යවශ්‍ය ආයෝජන බර අඩු වනු ඇත.

2016 වර්ෂයේ අයවැය මගින්ද පිළිවෙලින් රු.බිලියන 4.2ක් සහ රු.බිලියන 3.4 ක් අත්‍යවශ්‍ය ඖෂධ හා ජීව වෛද්‍ය උපකරණ සැපයීම සඳහා වෙන්කරමින් ඒවායේ ප්‍රමුඛතාවය යළිත් තහවුරු කරන ලදී.

වගුව 6.10 | සෞඛ්‍ය අංශයේ ආයෝජනය

රු. මිලියන

| ආයෝජන අංශයන් | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--------------------------------|-------|-------|--------|--------|--------|--------|--------|
| රෝහල් සංවර්ධන ව්‍යාපෘති | 3,920 | 3,194 | 7,775 | 8,117 | 11,431 | 15,429 | 10,373 |
| රෝහල් පුනරුත්ථාපනය හා ඉදිකිරීම | 1,633 | 2,051 | 1,828 | 2,754 | 3,403 | 4,206 | 3,735 |
| වෛද්‍ය උපකරණ හා යන්ත්‍රෝපකරණ | 1,338 | 2,306 | 1,969 | 3,880 | 3,208 | 5,068 | 4,093 |
| රෝහල් ඇඳන් හා ලීබඩු | 88 | 119 | 114 | 127 | 200 | 224 | 324.94 |
| එකතුව | 6,979 | 7,670 | 11,686 | 14,878 | 18,242 | 24,927 | 18,526 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සටහන: මධ්‍යම රජයේ විසදුම් පමණක් ඇතුළත්ය.

රෝග නිවාරණ සේවා

ඩෙංගු, ජලහීනිකාව, ක්ෂය රෝගය වැනි සීඝ්‍රයෙන් පැතිර යන බෝවන රෝග පාලනය සහ පිළිකා, හෘද රෝග, ආසාදන වැනි බෝ නොවන රෝග නිවාරණය කෙරෙහි 2016 වර්ෂයේදී රෝග නිවාරණය සඳහා සිදුකරන ආයෝජන ප්‍රධාන වශයෙන් ඉලක්ක ගත කරන ලදී. එමනිසා 2016 වර්ෂයේදී මෙකී කටයුතු ශක්තිමත් කිරීම සඳහා වූ රාජ්‍ය ආයෝජනය රු.මිලියන 2,360.6 ක් ලෙස වාර්තා විය.

2016 වර්ෂයේදී මිලියන 1.1 ක් වූ ලියාපදිංචි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් ආවරණය කරමින් රු.මිලියන 1,350.83 ක විසදුමින් ජාතික පෝෂණ වැඩසටහන (ත්‍රිපෝෂ) රට පුරා සාර්ථකව ක්‍රියාත්මක විය.

දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය

සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සහ සුව කිරීමේ පද්ධතීන් ඉහළ නැංවීම පිණිස 2016 වර්ෂයේදී මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය රජය විසින් සියයට 21.7 කින් ඉහළ නංවන ලදී. වෛද්‍ය පර්යේෂණ හා ඖෂධ පැලෑටි සංරක්ෂණය කිරීමේ වැඩසටහන් දිරිමත් කිරීම සඳහා පියවර කිහිපයක් ගන්නා ලදී.

6.12.2 අධ්‍යාපනය


සෑම කොටසකටම අධ්‍යාපනය සඳහා වැඩිදියුණු කළ ප්‍රවේශයක් ලබාදීමේ වැදගත්කම සලකාබලා සාමාන්‍ය අධ්‍යාපනය විශ්ව විද්‍යා, අධ්‍යාපනය කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය සහ විද්‍යා හා තාක්ෂණ සංවර්ධනය සඳහා රජය විසින් මූලාරම්භයන් කිහිපයක් ගෙන ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වන මුළු විසදුම රු. මිලියන 260,158 ක් වන අතර එය 2015 වසර හා සැසඳීමේදී සියයට 11ක වැඩි වීමකි. සමස්ථ පුනරාවර්තන විසදුම සහ මූලධන විසදුම පිළිවෙලින් රු. මිලියන 208,630ක් සහ රු.මිලියන 51,528 කි.

සාමාන්‍ය අධ්‍යාපනය

රටේ සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමේ මූලික අවශ්‍යතාවක් ලෙස සියලුම පාසල් සංවර්ධනය කිරීමේ වැදගත්කම රජය විසින් අවබෝධ කරගෙන ඇත. ඒ අනුව පාසල් පද්ධතියේ අසමානතා තුරන් කරමින් භෞතික සහ ගුණාත්මක වශයෙන් අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව 2016 වර්ෂයේදී සාමාන්‍ය අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන කැපී පෙනෙන ලෙස වැඩිකර ඇත.

මධ්‍යම රජය විසින් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වැය කරන ලද සමස්ත මුදල් ප්‍රමාණය රු.මිලියන 197,251 ක් වන අතර, එය 2015 වර්ෂය හා සැසඳීමේදී සියයට 11 ක වැඩිවීමකි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දරණ ලද සේවා සැපයුම් විසදුම පිළිවෙලින් රු.මිලියන 49,324 ක් සහ රු.මිලියන 123,051ක් විය. 2016 වර්ෂයේ ප්‍රාග්ධන ආයෝජනය රු.මිලියන 24,889 ක් වූ අතර, එයින් රු.මිලියන 15,606 ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විසදුම් කර ඇත.

6.5 රූප සටහන | මධ්‍යම රජය මගින් සාමාන්‍ය අධ්‍යාපන සඳහා ජාතික හා පළාත් සභා සඳහා දරන ලද විසදුම



ස්ත්‍රී පුරුෂ විෂමතාවන් මෙන්ම කලාපීය විෂමතාවන් අවම කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශ වීමට සමාන අවස්ථා තහවුරු කිරීම පිණිස 2016 වර්ෂයේදී “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන හඳුන්වාදෙන ලදී. ඉදිකිරීම් හා අළුත්වැඩියාවන්, භාණ්ඩ හා උපකරණ ලබාදීම සහ මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍ර යටතේ පාසල්වල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රමුඛතාවන් මත පදනම්ව පාසල් මට්ටමින් වන ප්‍රධාන සැලසුමක් සකස් කරන ලෙස සියලුම පළාත් සභා පාසල්වලින් ඉල්ලා සිටින ලදී. ප්‍රධාන ව්‍යාපෘති 03 සහ ද්විතියික ව්‍යාපෘති 6 යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි පාසල් 600 ක් හා ඒවා අතුරින් පාසල් 2 ක් තෝරා ගෙන ඒවා කැපී පෙනෙන පාසල් (Smart School) ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. අවශ්‍ය කටයුතු හඳුනා ගැනීම මෙන්ම පළාත් අනුව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය අවසන් කිරීම සිදුකරනුයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බැවින් ක්‍රියාත්මක කිරීමේ පියවර 2016 වර්ෂයේ අග භාගයේදී ආරම්භ කරන ලද අතර, හඳුනාගත් කටයුතු සඳහා රු.මිලියන 6,068 ක් ආයෝජනය කරන ලදී. මීට අමතරව, මූලික පහසුකම් සංවර්ධනය කළයුතු සහ ද්විතියික පාසල් මට්ටම දක්වා දියුණු කළයුතු ලෙස හඳුනාගත් වතු පාසල් 25 ක් සඳහා රු.මිලියන 76 ක් දැරීමට සිදුවිය.

6.11 වගුව | ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වන ව්‍යාපෘතීන්

| ව්‍යාපෘතිය | සත්‍ය වියදම (රු.මිලියන) |
|--|-------------------------|
| ගුරු පුහුණු වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම | 184 |
| ජාතික විදුලිබල පද්ධතිය හෝ සුර්යබල ශක්තිය හරහා විදුලි බලය සැපයීම | 560 |
| පාසල්වල විද්‍යාව ඉගැන්වීම සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම | 1 |
| පාසල්වල දත්ත වෛද්‍ය පහසුකම් ඇති කිරීම | 51 |
| පාසල් සඳහා සතිපාරක්ෂක හා ජල පහසුකම් සැපයීම | 1,717 |
| ප්‍රාථමික පාසල් 3,577 ක පහසුකම් ඉහළ නැංවීම | 1,611 |
| ග්‍රාමීය හා කලාපීය පාසල් සඳහා ගුරු නිවාස, විවේක කාමර ආදී පහසුකම් සැලසීම | 27 |
| ද්විතියික පාසල් 1,000 ක පහසුකම් ඉහළ නැංවීම | 710 |
| මෑතකාලීන ව්‍යාපෘතිවලට ඇතුළත් නොවූ පාසල් 1,360 ක පහසුකම් වැඩිදියුණු කිරීම | 1,207 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

තවද, ඉගැන්වීමේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විදේශ පුහුණුව ලබාදීම සඳහා රු.මිලියන 51.5 ක් වැයකර ඇත. මීට අමතරව පරිගණකගත කාර්යාල, පුස්තකාල හා ඇගයීම්

ක්‍රම හඳුන්වා දෙමින් තෝරාගත් පාසල්වල ඊ-පාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෑමට සමාන සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් යුතුව, වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම රජය විසින් ආරම්භ කර ඇත. පවත්නා ක්‍රමයේ ඇති ගැටළුවලට පිළියම් යෙදීම සඳහා ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිපත්තීන් හඳුන්වාදෙනු ලැබේ.

විෂමතාවන් අඩුකිරීම සඳහා 2016 වර්ෂයේ රු.මිලියන 12,503 ක් වියදම් කරමින් ශිෂ්‍ය සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, එය 2015 වර්ෂයට වඩා සියයට 15 ක වැඩි අගයකි. පාසල් නිල ඇඳුම් සඳහා වවුචර්පත් ලබාදීම රු.මිලියන 2,157 ක වියදමින් 2 වන වර්ෂයටත් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, එය 2015 වර්ෂය හා සැසඳීමේදී රු.මිලියන 104 ක අඩුවීමකි. මෙම ඉතිරියට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ 2015 වර්ෂයේ මතු වූ ගැටළු නිවැරදි කිරීමයි. පාසල් පෙළපොත් සඳහා වන වියදම ඉහළ යමින් පවතින බැවින්, පාසල් පෙළපොත් නිසි පරිදි භාවිතා කිරීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

තවද, සිතියම්, සමෝච්ච රේඛ ආදිය සිසුන්ට පහසුවෙන් හඳුනා ගැනීම පිණිසත්, පෙළපොත්වල කල්පැවැත්ම වැඩිකර ගැනීම පිණිසත්, 7 ශ්‍රේණිය “භූගෝල විද්‍යාව” පෙළපොත් උසස් තත්ත්වයේ කෘතිම (high quality synthetic) කඩදාසිවල මුද්‍රණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පෙළපොත් මුද්‍රණ කඩදාසි වර්ගය වෙනස් වීම හේතුවෙන් ගෙන රු.මිලියන 155 ක අමතර වියදමක් දැරීමට සිදුවිය.

වගුව 6.12 | සුබසාධන වැඩසටහන් සඳහා වියදම

| වැඩසටහන | රු. මිලියන | | | | | | | |
|-----------------------|------------|-------|-------|-------|-------|-------|-------|-------|
| | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| පාසල් පෝෂණ වැඩසටහන | 2,251 | 2,474 | 2,631 | 2,850 | 3,076 | 3,725 | 3,938 | 3,916 |
| පාසල් පෙළපොත් | 2,196 | 1,941 | 2,294 | 2,400 | 2,329 | 2,700 | 3,896 | 5,415 |
| පාසල් නිල ඇඳුම් | 1,260 | 949 | 1,364 | 1,600 | 1,739 | 3,574 | 2,261 | 2,157 |
| ශිෂ්‍යත්ව - 5 වසර | 184 | 225 | 283 | 240 | 268 | 300 | 365 | 324 |
| වාර ප්‍රවේශ පත්‍ර (අ) | 1,384 | 1,369 | 1,359 | 1,233 | 1,430 | 1,695 | 1,800 | 1,998 |

(අ) ප්‍රවාහන අමාත්‍යාංශයට ලබාදෙන ලදී
මූලාශ්‍රය: අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් කොමිෂම සහ ප්‍රවාහන අමාත්‍යාංශය

වගුව 6.13 | පාසල් සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභී ශිෂ්‍ය සංඛ්‍යාව

| වැඩසටහන | රු. මිලියන | | | | | | | |
|-----------------------|------------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| පාසල් පෝෂණ වැඩසටහන | 654,206 | 778,435 | 834,306 | 839,643 | 1,048,892 | 890,404 | 937,178 | 973,245 |
| පාසල් පෙළපොත් | 3,695,432 | 3,724,303 | 3,750,000 | 3,762,000 | 4,194,363 | 4,076,813 | 4,277,668 | 4,345,491 |
| පාසල් නිල ඇඳුම් | 4,038,000 | 4,119,000 | 4,153,000 | 4,186,008 | 3,998,890 | 4,423,202 | 4,415,099 | 4,341,581 |
| ශිෂ්‍යත්ව - 5 වසර | 85,000 | 85,000 | 85,000 | 85,000 | 97,309 | 122,309 | 129,614 | 72,480 |
| වාර ප්‍රවේශ පත්‍ර (අ) | 300,000 | 300,000 | 300,000 | 300,000 | 310,000 | 327,099 | 329,000 | 338,221 |

මූලාශ්‍රය: අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් කොමිෂම සහ ප්‍රවාහන අමාත්‍යාංශය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා වැඩිදියුණු කළ පහසුකම් සහිත වඩාත් යහපත් ඉගෙනුම් පරිසරයක් ලබාදීමේ අරමුණින් යුතුව 2016 වර්ෂය තුළදී රජය විසින් රු.බිලියන 49 ක් ආයෝජනය කරනු ලැබ ඇති අතර, මෙය 2015 වර්ෂයේ දරණ ලද රු.බිලියන 44 හා සැසඳීමේදී සියයට 11 ක වැඩිවීමකි. රු.බිලියන 28 ක් වන වැටුප් සහ වේතන ආවරණය කිරීම සඳහා විශ්වවිද්‍යාල 15 ක් සහ උසස් අධ්‍යාපන ආයතන 19 ක් සඳහා රු.බිලියන 28 ක් ලබාදෙනු ලැබේ. දේශන ශාලා, විද්‍යාගාර, නේවාසිකාගාර ගොඩනැගිලි, වැසිකිළි, ක්‍රීඩා පිටි සහ පුස්තකාල ආදී විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු.බිලියන 15 ක් වූ ප්‍රාග්ධන වෙන්කිරීම් ප්‍රධාන වශයෙන්ම භාවිතා වේ.

2015/2016 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 27,603 ක් විශ්වවිද්‍යාල 15 කට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ අතර, මෙය 2015/2016 අධ්‍යයන වර්ෂය සඳහා ඇතුළත් වූ සිසුන් 25,676 හා සැසඳීමේදී සියයට 8 ක වර්ධනයකි. මෙම අතිරේක සිසුන් සංඛ්‍යාවට නවතැන් පහසුකම් සැපයීම පිණිස 2015 වර්ෂය වනවිට නේවාසිකාගාර 60 ක් සම්පූර්ණ කරන ලද අතර, 2017 වර්ෂයේදී නව නේවාසිකාගාර සංකීර්ණ 24 ක් සම්පූර්ණ කිරීමට නියමිත වේ. වවුනියාව විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු, කලා සහ ව්‍යාපාර අධ්‍යයන පීඨ සඳහා වූ නව ගොඩනැගිලි සංකීර්ණ සම්පූර්ණ කරන ලදී.

2015 වර්ෂයේ අ.පො.ස(උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් තාක්ෂණික විෂය ධාරාව සඳහා වූ පළමු කොටස ඇතුළත් කරගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පියවර ගන්නා ලදී. 2014/2015 වර්ෂය සඳහා බඳවාගත් මුළු සිසුන්ගෙන් 1,825 දෙනෙකු තාක්ෂණික විෂය ධාරාව යටතේ තෝරා ගන්නා ලදී.

වගුව 6.14 | විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ විස්තර

| වැඩසටහන | රු. මිලියන | | | | | |
|--|------------|--------|--------|--------|--------|--------|
| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව | 22,016 | 28,908 | 24,198 | 25,200 | 25,676 | 27,603 |
| විශ්වවිද්‍යාල සිසුන් සඳහා මූල්‍ය සහාය (රු.මිලියන) | | | | | | |
| මහපොළ | 127 | 101 | 94 | 109 | 561 | 940 |
| ශිෂ්‍යාධාර | 357 | 283 | 386 | 414 | 481 | 650 |
| අධ්‍යයන කාර්ය මණ්ඩලය | 5,064 | 5,176 | 5,439 | 5,610 | 5,897 | 5,423 |
| මුළු ආයෝජනය | 18,950 | 20,886 | 26,377 | 38,746 | 44,082 | 49,576 |

මූලාශ්‍රය : විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය

2016 වර්ෂයේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය සඳහා වූ රජයේ වියදම රු.මිලියන 10,071 ක් වන අතර, එය පෙර වර්ෂයේ වියදමට සාපේක්ෂව සියයට 20 ක වැඩිවීමකි. මෙම වැඩිවූ වියදමින් සැලකිය යුතු කොටසක් වෙන්වූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවල යටිතල පහසුකම් සංවර්ධන සහ නව ඉදිකිරීම් කටයුතු වෙනුවෙනි. 2016 වර්ෂයේ මෙම අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ රජයේ සමස්ත ආයෝජනය දළ වශයෙන් රු.මිලියන 2,000 ක් වූ අතර, මෙය ආසන්න වශයෙන් 2015 වර්ෂයේ ආයෝජනය මෙන් තුන් ගුණයකි.

හෝමාගම හරිත සරසවිය (NSBM) විවෘත කිරීම 2016 වර්ෂය තුළ නිපුණතා සංවර්ධන අංශයේ සිදුවූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එසේම, 2016 වර්ෂය තුළ කාර්මික හා වෘත්තීය පුහුණු අංශයේ සිදුවූ විශේෂිත සිදුවීම් පහත දක්වා ඇත.

1. ශ්‍රී ලංකා පරිමානු කාර්මික ආයතනය යටතේ කිලිනොච්චි හි මධ්‍යස්ථානයක් පිහිටුවීම.
2. 2016 වර්ෂයේදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ හා සංචාරක කර්මාන්තය සහ ලුහු ඉංජිනේරු අංශ සඳහා කාර්මික ක්ෂේත්‍රයේ නිපුණතා මණ්ඩල 3 ක් පිහිටුවීම.

දේශීය සහ විදේශීය ශ්‍රම වෙළඳපල ඉල්ලුම සපුරාලීම සඳහා රට තුළ නිපුණතා අධ්‍යාපනය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂික අයවැය මගින් අරමුදල් සැපයීමට නියමිත නිපුණතා ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. මෙම විශේෂිත වැඩසටහන සඳහා 2016 වර්ෂයේ වියදම රු.බිලියන 1.45 ක් විය. මෙම වැඩසටහන සඳහා වියදම් බෙදී ගිය ආකාරය පහත වගුව මගින් දැක්වේ.

6.15 වගුව | නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන්

| ක්‍රියාකාරකම | වියදම |
|------------------------------------|-------|
| නව ඉදිකිරීම් | 272 |
| පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම | 824 |
| හැකියා ප්‍රවර්ධනය | 74 |
| කම්කාරවරුන් සඳහා දිරිදීමනා | 140 |
| වෙනත් | 140 |
| එකතුව | 1,450 |

මූලාශ්‍රය: නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

2015 වර්ෂයේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ සඳහා වැයකළ රු.මිලියන 3,148 ක් වූ මුදල රු.මිලියන 3,294 ක් දක්වා සියයට 4 කින් වැඩිවූ අතර ප්‍රාග්ධන වියදම රු.මිලියන 28 කින් පහත වැටුණි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ විද්‍යාභිවර්ධන වැඩසටහන සඳහා වන මුළු වියදම රු.මිලියන 55 ක් දක්වා සියයට 81 කින් වැඩි විය. සමාජය සඳහා වූ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සංසදය, ශ්‍රී ලාංකික හා විදේශීය සම්භාවනීය විද්‍යාඥයින්ගේ සහභාගිත්වයෙන් අභිසාර්ථක ලෙස කොළඹදී පැවැත්විණි. මෙම ජාත්‍යන්තර සංසදය හා අනෙකුත් ජනපීය වැඩසටහන් සඳහා වැයවූ මුළු මුදල රු.මිලියන 60 කි. විද්‍යාත්මක ප්‍රකාශන, ජෛව විඛණන ලබාගැනීම, තාක්ෂණය පැවරීම, ප්‍රමිතීන් සකස් කිරීම, රසායනාගාර ප්‍රතිත්‍යය සහ තාක්ෂණ වාණිජකරණය ඇතුළත්ව 2016 වර්ෂයේ ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කර ඇත.

6.12.3 කෘෂිකර්මය

ශ්‍රී ලාංකීය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස කෘෂිකර්මය තවදුරටත් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරයි. ආහාර බෝග කෘෂිකර්මය, වැවිලි, ධීවර පශු සම්පත් හා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණය වැනි උප ක්ෂේත්‍රයන් ඇතුළත්ව මෙම ක්ෂේත්‍රයේ 2016 වර්ෂයේ මුළු ආයෝජනය රු.බිලියන 70.3 ක් විය.

බෝග කෘෂිකර්මය

වී, එළවළු, අනෙකුත් ක්ෂේත්‍ර බෝග, පළතුරු, කුළුබඩු සහ අපනයනය ඉලක්ක කරගත් අනෙකුත් බෝග, මල් සහ විසිතුරු ශාක යනාදියෙන් බෝග කෘෂිකර්ම ක්ෂේත්‍රය සමන්විත වේ. බෝග කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම වනුයේ වී වගාව වන අතර, ආනයනයන් අඩු කිරීම පිණිස අනෙකුත් ක්ෂේත්‍ර බෝග වගා කිරීමට ආයෝජන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතී. කලාපීය පළතුරු, ඖෂධ පැලෑටි සහ අනෙකුත් විසිතුරු මල් වර්ග වැනි කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම මගින් විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් උපයාගැනීමේ හැකියාව වැඩි කෙරේ. 2016 වර්ෂයේදී පොහොර සඳහා මුදල් සහනාධාර ලබාදීමේ යෝජනා ක්‍රමයක් රජය විසින් හඳුන්වා දී ඇති අතර, ඒ මගින් එතෙක් පැවති ගොවීන්ට සහනාධාරයක් ලෙස පොහොර ලබාදීමේ වැඩසටහන අවසන් විය. පොහොර සහනාධාරය සඳහා වන ආයෝජනය ඇතුළත්ව මේ සඳහා 2016 වර්ෂයේ මුළු ආයෝජනය රු.මිලියන 47.7 ක් විය.

6.16 වගුව | ආනයන සහ අපනයන අගය

රු. මිලියන

| වර්ෂය | කෘෂිකර්ම අපනයන අගය | ආහාර සහ බිම් වර්ග ආනයන අගයන් |
|----------|--------------------|------------------------------|
| 2012 | 297,715 | 166,003 |
| 2013 | 333,942 | 176,423 |
| 2014 | 364,763 | 213,308 |
| 2015 | 337,458 | 220,828 |
| 2016 (අ) | 338,726 | 237,038 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව
(අ) නාවකාලික

වැවිලි කර්මාන්තය

රටේ ආර්ථික, සමාජීය සහ පාරිසරික සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේදී වැවිලි කර්මාන්තය කැපී පෙනෙන භූමිකාවක් දක්වයි. තේ, රබර්, පොල් සහ උක් කර්මාන්ත සුරක්ෂිත කිරීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන හා ව්‍යාපෘතිය හරහා වැවිලි කර්මාන්තය සඳහා ප්‍රාග්ධන වියදම් ලබාදීම රු.මිලියන 4,225 සිට රු.මිලියන 7,807 ක් දක්වා වැඩි වී ඇත.

2016 වර්ෂයේදී තේ, රබර් හා පොල් කුඩා වතු හිමියන් සඳහා විශේෂ අවධානයක් යොමු වූ අතර කුඩා වතු හිමියන් සඳහා රු.මිලියන 2,194 ක් පොහොර සහනාධාර ලෙස ලබා දෙන ලදී. කෘෂිකාර්මික සංවර්ධන සඳහා වූ අන්තර්ජාතික අරමුදලේ මූල්‍යාධාර ඇතිව 2016 වර්ෂයේදී තේ සහ රබර් පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් ව්‍යාපෘතික සඳහා රු.මිලියන 1,080 ක් ලබා දෙන ලදී.

රබර් නිෂ්පාදන වැඩිකිරීම අරමුණු කොටගෙන අම්පාර, පොළොන්නරුව වැනි සම්ප්‍රධායික රබර් වගාව නොකරන ප්‍රදේශවල රබර් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික අයවැයෙන් රු.මිලියන 11,035 ක් වෙන්කරන ලදී.

පශු සම්පත් ක්ෂේත්‍රය

කිරි ගවයින්, කුකුළන් හා උෞරු පාලනය යනාදී උප ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත මෙම ක්ෂේත්‍රය මගින් පසුගිය දශක කිහිපයක් පුරා මිනිසුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායක වී ඇත. දේශීය ඉල්ලුම සපුරාලීමට සහ පශු සම්පත් නිෂ්පාදනය ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව සංවර්ධනය කිරීම මගින් අවස්ථාවන් ලබාදීමට රජය විසින් පියවර කිහිපයක්ම ගෙන ඇත. සෘජු ආයෝජන සහ උපදේශනය, සනීපාරක්ෂක කළමනාකරණ වැඩසටහන් හා පර්යේෂණ සහ සංවර්ධනය ආධාරයෙන් වන රාජ්‍ය අංශයේ මැදිහත්වීම් මෙම පියවරයන්ට ඇතුළත් වේ.

2016 වර්ෂය තුළ මෙම අංශය සඳහා වූ මුළු ආයෝජනය රු.බිලියන 9.15 කි. මෙයින් රු.බිලියන 7.98 ක් පශු සම්පත් සංවර්ධනය හා පුහුණුව සඳහා ආයෝජනය කරන ලද අතර, රු.බිලියන 0.18 ක් සත්ව සෞඛ්‍ය හා පර්යේෂණ සඳහා ආයෝජනය කෙරිණි.

ධීවර ක්ෂේත්‍රය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුළුල් කිරීමේ හැකියාව ඇති එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස සලකනු ලබන ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මගින් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම, රැකියා අවස්ථා සුලබ කිරීම, විදේශ විනිමය ඉපැයීමට ඉහළ දායකත්වයක් ලබාදීම මෙන්ම ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. එකී ඉලක්කයන් සපුරා ගනු වස් ධීවර ක්ෂේත්‍රයේ ප්‍රධාන ව්‍යාපෘතීන් සඳහා 2016 වර්ෂය තුළදී පහත වියදම් දරන ලදී.

6.17 වගුව | 2016 වර්ෂය තුළදී ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘතීන්

| ක්‍රියාකාරකම | වියදම |
|---|-------|
| ධීවර වරායන්හි නැංගුම් හා නොවූපොලවල් සංවර්ධනය කිරීම හා නැවත ඉදිකිරීම සඳහා | 997 |
| කුඩා හා මධ්‍යම පරිමාණ ධීවර කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම | 878 |
| හලාවත, මිරිස්ස, කල්මුණේ, වැල්වැට්තරෙයි, කරෙයිනගර් සහ පුරාණවැල්ල ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා | 192 |
| ධීවර ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා | 130 |
| ආහාර සඳහා ධීවර ක්ෂේත්‍රයේ දායකත්ව වැඩසටහන සඳහා | 112 |
| මාළු අභිජනන ධාරිතාව වැඩිකිරීමේ ජාතික නිෂ්පාදන වැඩසටහන | 100 |

මූලාශ්‍රය: ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණය

වාරිමාර්ග ක්ෂේත්‍රය මගින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන අතර, කෘෂිකර්මාන්තය සඳහා වාරිමාර්ග ජලය ලබාදීම, ගෘහස්ථ හා කාර්මික අංශ සඳහා ජලය සැපයීම සහ භූගත ජල නිධි පවත්වාගෙන යාම එහි ප්‍රධාන අංග ලෙස දැකගත හැකිවේ. 2016 වර්ෂය තුළදී මහවැලි සංවර්ධනය, නව ජලාශ සංවර්ධනය කිරීම හා ඉදිකිරීම, පවත්නා ජලාශවල ජල ධාරිතාවය ඉහළ නැංවීම, ජල පරිභෝජනයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම ඇතුළත්ව රු.බිලියන 25.6 ක් වාරිමාර්ග ක්ෂේත්‍රයේ ආයෝජනය කර ඇත. ආයෝජනයේ ප්‍රධාන කොටසක් භාවිතා කරන ලද්දේ යාන් මය, මොරගහකන්ද, කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සහ උමා මය ව්‍යාපෘතිය සඳහා වේ.


6.12.4 කාර්මික සංවර්ධනය

කාර්මික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා යටිතල පහසුකම් වැනි මූලික අවශ්‍යතා ලබාදීම මගින් ද ආයෝජන සහ අපනයන හරහා රැකියා හා ආදායම් උත්පාදනය කිරීම මගින්ද කාර්මික සංවර්ධනය රටේ දීර්ඝකාලීන සෞභාග්‍යයේ විවාදාත්මක භූමිකාවක් නිරූපණය කරන බැවින්, එය රජය විසින් මූලික අවධානය යොමු කර ඇති රජයේ ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වේ.

අදාළ රේඛීය අමාත්‍යාංශ මගින් මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ, ජලය සහ විදුලිබලය වැනි යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් ආයෝජනය කරනු ලබන අතර, 2016 වර්ෂය තුළදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය හරහා කර්මාන්තවලට සහාය වීම සඳහා කාර්මික ගම්මාන සංවර්ධන වැඩසටහන, විශේෂිත ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන හා කුඩා කාර්මික කලාප වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම ඇතුළුව විවිධ කාර්මික සංවර්ධන වැඩසටහන් සඳහා තවත් රු.බිලියන 6.34 ක් වැයකර ඇත.

ව්‍යාපෘති අනුව වියදම් කොටස් වන ආකාරය පහත පරිදි වේ.

6.6 රූප සටහන | 2016 වර්ෂයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය මගින් කාර්මික සංවර්ධනය සඳහා සිදුකරන ලද ප්‍රාග්ධන වියදම් (රු. මිලියන)



මූලාශ්‍රය: රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මුදල් කොමිෂන් සභාව

කුඩා හා ක්ෂුද්‍ර කර්මාන්ත න්‍යායකත්ව හා ව්‍යවසායක ප්‍රවර්ධන ව්‍යාපෘතිය ෂෂෂ - කේන්ද්‍රීය අරමුදල හරහා ව්‍යාපෘති ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන්ට මූල්‍යමය වශයෙන් ආධාර ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය 2012 දී ආරම්භ කරන ලදී. එලදායිතාවය හා ධාරිතාවය ඉහළ නැංවීම මගින් පවත්නා ව්‍යාපාර ශක්තිමත් කිරීමට හෝ නව ව්‍යාපාර පිහිටුවීමට මෙම ව්‍යාපෘතිය මගින් අඩු පොලී ණය මුදල් සැපයේ.

පොලී අනුපාතය සියයට 8 ක් පමණ අගයක් ගනී. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම බැංකු 10 ක් මගින් ණය මුදල් ලබාදේ. මෙම බැංකු ව්‍යාපෘති කළමනාකරණ ඒකක ලෙස ක්‍රියාකරනු ලබන සහභාගිත්ව ණය ආයතන ලෙස හැඳින්වේ. ණය ලබාදීම 2013 වර්ෂයේදී ආරම්භ විය. 2016 වර්ෂයේදී රු.මිලියන 3,985 ක් ව්‍යාපෘති 903 ක් සඳහා ලබාදී ඇත.

6.12.5 යටිතල පහසුකම් සංවර්ධනය

විදුලිබල හා බලශක්ති

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයේ අවසන් ඉලක්කය වනුයේ තීරසාර සහ පිරිවැය එලදායි විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සහිතව දිවයින පුරා උසස් තත්ත්වයේ අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීමයි. 2014 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් පියවර ගන්නා ලදී.

මෙම ප්‍රතිපත්තිමය තීරණයට සහායවීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරන ආයෝජන වැඩි කිරීම අපේක්ෂා කෙරිනි. 2016 වර්ෂයේදී ලං.වි.ම. මගින් බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකරන ලද ආයෝජන ප්‍රමාණය රු.බිලියන 35.8 ක් විය.

කෙසේ වෙතත්, බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කරමින් සහ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම යන ක්ෂේත්‍රයන්හි හිදුස පිරවීම සඳහා රජය විසින් රු.බිලියන 13.2 ක් ආයෝජනය කරන ලදී.

2015 වර්ෂයේ මෙහා වොට් 4,052 ක් වූ මුළු ස්ථාපන ධාරිතාවට සාපේක්ෂව එය 2016 වර්ෂයේදී මෙහා වොට් 4,038 ක් ලෙස වාර්තා විය. ඊට අමතරව 2015 වර්ෂයේදී ගිගා වොට් 13,172 ක් වූ දළ විදුලිබල උත්පාදනය 2016 දී ගිගා වොට් 14,250 ක් දක්වා වැඩිවී ඇත. 2015 දී සියයට 98.5 ක් වූ සාමාන්‍ය විදුලිබල ආවරණය 2016 අවසානය වනවිට සියයට 99.3 ක් දක්වා වැඩි වී ඇත.

වගුව 6.18 | විදුලිබල හා බලශක්ති සඳහා වියදම

රු. මිලියන

| වැඩසටහන | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| උත්පාදනය | 11,284 | 11,752 | 12,482 | 3,639 | 4,966 | 1,613 | 7,197 |
| සම්ප්‍රේෂණය | 4,281 | 2,447 | 8,114 | 5,782 | 5,230 | 5,963 | 5,690 |
| බෙදා හැරීම | 8,277 | 8,174 | 11,408 | 10,684 | 5,324 | 5,580 | 18,420 |
| එකතුව | 23,842 | 22,373 | 32,004 | 20,195 | 15,520 | 13,156 | 31,307 |

මූලාශ්‍රය: විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය

රටේ වැඩිවන උත්පාදන ධාරිතාව හරහා වැඩිවන විදුලිබල ඉල්ලුම ළඟාකර ගැනීම මෙන්ම, සුදුසු තාක්ෂණයන් ආර්ථිකමය ලෙස යොදා ගැනීම 2016 වසර තුළදී සලකා බලනු ලැබීය. එමනිසා රජය විසින් සුළං බලය, ඩෙන්ඩ්‍රො බලශක්තිය හා සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය සම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභව දෙසට අවධානය යොමුකර ඇත (වගුව 6.19). 2016 වර්ෂයේදී මෙම ප්‍රභව මගින් ජාතික විදුලිබල සැපයුමට ලබාදුන් දායකත්වය සියයට 11 ක් විය.

සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කිරීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කර ක්‍රියාත්මක කරන ලදී. වහලය මත සවිකරන ලද සූර්ය පැනල හරහා විදුලිබල පාරිභෝගිකයින්ගේ නිවාස සහ පරිශ්‍රයන්හි උත්පාදනය කරනු ලබන සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතිය හා ඒකාබද්ධ කිරීම සඳහා සූර්ය බලශක්ති සංග්‍රාමය නම් ප්‍රජා පාදක සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලද අතර, විදුලිබල නිෂ්පාදනය කරන පාරිභෝගිකයින්ට පළමු වසර 7 තුළ ඒකකයකට රුපියල් 22 ක් උපයා ගත හැකි අතර, ඉන්පසුව ඒකකයකට රුපියල් 15 ක් උපයාගත හැකිවේ. 2016 වර්ෂය අවසානය වනවිට පද්ධති 644 ක් මගින් කිලෝ වොට් 4,292 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි. තවද, වාලච්චෙන සහ පොළොන්නරුවේ සූර්ය බලශක්ති උද්‍යාණ සහ චුන්නාකම් ප්‍රදේශයේ සුළං බලශක්ති උද්‍යාණයක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික අංශ මගින් පහසුකම් සලසා ඇත.

6.12.4.3 පොදු මගී ප්‍රවාහනය

පොදු ප්‍රවාහනය තුළින් මහජනතාව අපේක්ෂා කරනුයේ පහසු, ආරක්ෂාකාරී සහ වේගවත් සංචලතාවයකි. මහජනතාවගේ මෙම අවශ්‍යතාවයන්, අපේක්ෂාවන් ඉටුකිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත්

ආයතනයන්හි කාර්යභාරය වේ. රටේ පොදු ප්‍රවාහන සේවයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන සඳහා 2016 වර්ෂය තුළදී රු.මිලියන 67,392 ක් ආයෝජනය කර ඇත.

වගුව 6.19 | සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය

රු. මිලියන

| සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය | ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වීම 2015 | | ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වීම 2016 | |
|--|--|----------------------------|--|----------------------------|
| | ස්ථාපනය කිරීම් සංඛ්‍යාව | Average Peak capacity (MW) | ස්ථාපනය කිරීම් සංඛ්‍යාව | Average Peak capacity (MW) |
| කුඩා ජල විදුලිබල | 154 | 306.4 | 169 | 337.77 |
| සුළං | 15 | 123.9 | 15 | 123.9 |
| සූර්ය බලශක්තිය | 2 | 1.38 | 4 | 11.36 |
| ජීව වායු | 8 | 23.6 | 9 | 24.1 |
| එකතුව | 179 | 455.3 | 179 | 497.13 |

මූලාශ්‍රය: විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

2016 වර්ෂය තුළ දරන ලද වියදම් වලින් බස් රථ සහ අමතර කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීම් නිරවුල් කිරීම සඳහා රු.මි. 4,530 ක් වැය කරන ලද අතර බස් නැවතුම්පලවල් ඉදිකිරීම සඳහා ඉතිරි රු.මි.49 වැය කරන ලදී. දැනට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මුහුණදී ඇති මූල්‍ය අර්බුදයට විසඳුමක් වශයෙන් මණ්ඩලයේ අලාභදායී වියදම අවමකර ගැනීම සඳහා ස්වකැමැත්තෙන් විශ්‍රාම යාමේ යෝජනාක්‍රමය හඳුන්වාදෙන ලදී. මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 6,505 ක් යොදවන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මණ්ඩලයේ සිටි අතිරික්ත සේවකයන් 3,228 ක් විශ්‍රාම ගැන්වීමට හැකි විය. මෙය මණ්ඩලයේ පරිපාලන වියදම් අඩුකර ගැනීම සඳහා වූ සුවිශාල වාසියකි.

ප්‍රවාහන අංශයේ සමස්ත පුනරාවර්තන වියදම්වලින් ගමනාගමනයට සම්බන්ධිත සහනාධාර සඳහා එනම්, පාසල් සහ උසස් අධ්‍යාපන සිසුන් සඳහා වාර ප්‍රවේශපත්‍ර ලබාදීම, ආරක්ෂක සේවාවල සාමාජිකයන් සඳහා බස් ප්‍රවේශපත්‍ර ලබාදීම සහ ගෙවීම් නොකරනු ලබන මාර්ග සඳහා වියදම් ලෙස රු.මිලියන 7,287 ක් වැය කරන ලදී. ඊට අමතරව වැටුප් හා සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල වෙත සිදුකිරීමට තිබූ ගෙවීම් නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට මූල්‍යාධාරයක් ලෙස රු.මි.9,253 ක් ලබාදෙන ලදී.

දැනට පවතින කි.මී. 107 ක් වන දුම්රිය මාර්ග දුර ප්‍රමාණය වැඩිකරමින් ඉදිවන මාර්ග - බෙලිඅත්ත සහ දඹුල්ල හරහා ඉදිවන කුරුණෑගල-හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයේදී රු.මිලියන 6,470

ක් යොදවන ලදී. එසේම 2016 දී වැඩ නිමවන ලද එහෙත් ගිවිසුම් ගත පරිදි ගෙවිය යුතුව තිබූ උතුරු දුම්රිය මාර්ගය වෙනුවට ඉදිවන ඕමන්තේ - පලෙයි, මැදවව්විය - මඩු, මඩු - තලෙයිමන්නාරම, පලෙයි - කන්කසන්තුරේ දුම්රිය මාර්ග ඉදිකිරීම සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා නව සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මෙම වසරේදී රු.මිලියන 8,126 ක් ගෙවීම් සිදුකරන ලදී.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පහසුකම් වැඩිකිරීම සඳහා (මාර්ගය පුළුල් කිරීම සඳහා) පැවති ඉඩම් වැඩිදියුණු කිරීම

වෙනුවෙන් රු.මිලියන 97 ක් ආයෝජනය කරන ලදී.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රාග්ධන සංචිතය ප්‍රතිසංස්කරණය කිරීම යටතේ, දැනට පවතින දුම්රිය මැදිරි සහ නිදන මැදිරි වෙනුවට නව මැදිරි මිලදී ගැනීම සඳහා රු.මි. 2,825 ක් යොදවන ලදී.

මඩකලපු අභ්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා 2016 දී වැය කළ මුදල රු.මිලියන 203 කි.

වගුව 6.20 | වගුව මගී ප්‍රවාහන කටයුතු සඳහා ආයෝජනය

| වැඩසටහන | රු. මිලියන | | | | | | |
|--|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| සේවා සැපයීම් | 12,222 | 14,498 | 16,079 | 19,177 | 26,506 | 28,737 | 32,815 |
| බස් සේවා වැඩිදියුණුව | 79 | 175 | 227 | 412 | 150 | 161 | 49 |
| බස් සංචිත වර්ධනය | 849 | 1,900 | 579 | 898 | 1,877 | 2,633 | 4,530 |
| දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය | 3,606 | 3,528 | 2,662 | 3,042 | 3,117 | 2,686 | 2,676 |
| දුම්රිය මාර්ග ගොඩනැගීම | 2,599 | 18,381 | 15,045 | 14,586 | 32,144 | 24,600 | 13,451 |
| දුම්රිය සංචිත වර්ධනය | 5,828 | 4,016 | 8,758 | 3,944 | 5,405 | 419 | - |
| සංඥා හා සංනිවේදන පද්ධති ස්ථාපනය | 115 | 206 | 3,588 | 1,767 | 3,478 | 4,210 | 1,181 |
| අභ්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධන ව්‍යාපෘතිය | - | - | - | 82 | 333 | 279 | 203 |
| අනෙකුත් ප්‍රාග්ධන වැය | 1,203 | 1,838 | 954 | 1,228 | 4,158 | 4,836 | 12,488 |
| එකතුව | 26,708 | 44,884 | 48,155 | 45,329 | 77,411 | 68,782 | 67,392 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

පාතීය ජලය සහ සනීපාරක්ෂාව

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කටයුතු ස්වකීය අරමුදල් මගින් පවත්වාගෙන යාම සහතික කිරීම සහ එහි ශේෂ පත්‍ර ශක්තිමත් කිරීම උදෙසා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ණය ප්‍රාග්ධනීකරණය කිරීමට 2015 වර්ෂයේදී රජය විසින් රු.බිලියන 13.9 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ලදී. මෙම තත්ත්වය තුළ ජලසම්පාදන හා සනීපාරක්ෂක අංශය සඳහා වන සමස්ත ආයෝජනය මින් ඉදිරියට ප්‍රධාන වශයෙන් අයවැය ප්‍රතිපාදන මත රඳා නොපවතිනු ඇත. කෙසේ වෙතත්, ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිවල අනාගත මූල්‍යන යාන්ත්‍රණය පිළිබඳව 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගන්නා ලදී. ඒ අනුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් රජයේ ණය සහන සේවා ක්‍රමය හරහා සියලුම ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති සඳහා ණය ලබාගන්නා ලදී. මෙසේ සියලුම දේශීය සහ විදේශීය බැංකු මගින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතීන්හි ණය සේවාවන්හි පහත සඳහන් ප්‍රතිශතයන් මහා භාණ්ඩාගාරය විසින් දරනු ලැබේ.

- නාගරික ජලසම්පාදන ව්‍යාපෘති - 50%
- ග්‍රාමීය ජලසම්පාදන ව්‍යාපෘති - 75%

- මලාපවහන සහ අපජල ව්‍යාපෘති - 100%
- නිදන්ගත වකුගඩු රෝග ව්‍යාපෘති - 2016 සිට 2020 දක්වා කාලය තුළ 100%

කෙසේ වෙතත්, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සෘජුව ණය ලබාදීමට ණයහිමියාට හැකියාවක් නොමැත්තේ නම් ඒ ඒ අවස්ථාවේදී වෙන වෙනම එම ණය මුදල් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සලකා බලනු ඇත. තවද, සියලුම ජලසම්පාදන සහ මලාපවහන ව්‍යාපෘතීන් සඳහා වූ විදේශ ණය මුදල්හි දේශීය නියෝජිත අරමුදල් මහා භාණ්ඩාගාරය මගින් ලබාදෙනු ලබන අතර, භාණ්ඩාගාර ඇපකරයෙහි ඉතිරි අරමුදල් මෙම කාර්යය සඳහා භාවිතා කෙරේ.

මේ අනුව 2016 වර්ෂයේදී රුපියල් බිලියන 26 ක අයවැය ප්‍රතිපාදන ජලසම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රය සඳහා භාවිතා කරන ලදී. මෙයට අමතරව, විදේශාධාර මත ක්‍රියාත්මක වන ජලසම්පාදන සහ මලාපවහන ව්‍යාපෘතීන්හි දේශීය නියෝජිත අරමුදල් ලෙස භාණ්ඩාගාර ඇපකරවලින් රුපියල් බිලියන 4.8 ක ප්‍රතිපාදන භාවිතා කර ඇත. ජලසම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රය සඳහා දේශීය බැංකු වෙතින් ලබාගත් ණය මුදල්ද ඇතුළත්ව 2016 වර්ෂයේදී මුළු ආයෝජනය රුපියල් බිලියන 38.7 ක් වේ.

වගුව 6.21 | පානීය ජලය හා සනීපාරක්ෂක අංශයේ ආයෝජනය

| | (රු. මිලියන) |
|--|---------------|
| ව්‍යාපෘතිය | මුළු වියදම |
| ජලසම්පාදන අංශයේ ප්‍රජා පහසුකම් ව්‍යාපෘති | 907 |
| කුඩා හා මධ්‍ය පිමාණ ජලසම්පාදන ව්‍යාපෘති | 1,020 |
| විදේශාධාර මගින් ක්‍රියාත්මක වන ජලසම්පාදන සහ මලාපවහන ව්‍යාපෘති | 28,974 |
| දේශීය බැංකු ආධාර මගින් ක්‍රියාත්මක වන ජලසම්පාදන හා මලාපවහන ව්‍යාපෘති | 7,772 |
| එකතුව | 38,673 |

මූලාශ්‍රය: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

මහාමාර්ග සංවර්ධනය

මහාමාර්ග සංවර්ධනය සඳහා රජය විසින් 2016 වර්ෂයේදී සැලකිය යුතු මුදලක් වැයකර ඇත. මහාමාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා 2016 වර්ෂය අවසානය වනවිට රුපියල් මිලියන 146,089 ක් වැය කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය,

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, පිටත වටරවුම් මාර්ගය III, ගුවන් පාලම් 3 ක්, නව කැළණි පාලම, බදුල්ල - වෙත්කලාඩ් මාර්ගය සහ කොච්චිකඩේ පාලම ඉදිකිරීම් කටයුතු 2016 වර්ෂයේ මැද භාගයේදී ආරම්භ කරන ලදී. එසේම, දේශීය බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සමස්ත රටවැසියන්ටම වැදගත් වන බැවින්, එම ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු අමතර ප්‍රතිපාදන ලබාදෙමින් සම්පූර්ණ කරන ලදී.

2016 වර්ෂයේ දේශීය බැංකු මගින් ණය අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතීන්හි ණය වාරික ආපසු ගෙවීම් ලෙස රුපියල් මිලියන 181.47 ක් 2016 වර්ෂයේදී ගෙවා ඇති අතර, මෙය ජාතික අයවැයට අමතර බරකි.

සමස්ත ආයෝජනය වන රුපියල් බිලියන 146 න් රුපියල් බිලියන 88 ක් විදේශීය ණය මගින්ද, රුපියල් බිලියන 58 ක් දේශීය අරමුදල් මගින්ද මූල්‍යනය කරන ලදී.

වගුව 6.22 | 2015 සහ 2016 වර්ෂයන්හි ප්‍රධාන වැඩසටහන් සඳහා කරන ලද ආයෝජනය පිළිබඳ සංසන්දනය

(රු. මිලියන)

| අනු අංකය | ව්‍යාපෘතිය / වැඩසටහන | 2015 දෙසැ.31 දිනට වියදම | | 2016 දෙසැ.31 දිනට වියදම | |
|----------|---|-------------------------|-----------------|-------------------------|-----------------|
| | | දේශීය අරමුදල් | විදේශීය අරමුදල් | දේශීය අරමුදල් | විදේශීය අරමුදල් |
| 1 | අධිවේගී මාර්ග සංවර්ධනය | 11,419 | 33,817 | 7,161 | 42,194 |
| | දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය | 118 | 4,308 | 110 | 2,040 |
| | දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම | 6,213 | 14,803 | 4,535 | 24,833 |
| | පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය | 4,333 | 1,928 | 1,592 | 6,987 |
| | වෙනත් | 755 | 12,778 | 924 | 8,334 |
| 2 | මහාමාර්ග සංවර්ධනය | 32,279 | 63,388 | 30,935 | 36,561 |
| | ප්‍රමුඛතා මාර්ග ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම | 3,885 | 32,744 | 2,183 | 11,931 |
| | ඒකාබද්ධ මාර්ග උපයෝජනය | 83 | 6,421 | 150 | 17,532 |
| | ජාතික මහාමාර්ග ආශ්‍රිත ව්‍යාපෘති | 2,195 | 3,110 | 470 | 1,283 |
| | වෙනත් (දේශීය බැංකු ණය ආපසු ගෙවීම්ද ඇතුළුව) | 26,116 | 21,113 | 28,132 | 5,815 |
| 3 | මාර්ග පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම | 17,270 | 0 | 10,888 | 0 |
| 4 | පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම | 2,858 | 5,811 | 2,267 | 9,062 |
| | කලාපීය පාලම් ව්‍යාපෘතිය | 497 | 1,857 | 531 | 1,013 |
| | ප්‍රධාන පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 55 | 2,099 | 120 | 2,150 |
| | දෙවන නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 458 | 1,034 | 350 | 728 |
| | වෙනත් (ගුවන් පාලම් 3 ක් ඉදිකිරීම ඇතුළත්ව) | 1,848 | 821 | 1,266 | 5,171 |
| 5 | ස්වභාවික ආපදාවලින් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 48 | 350 | 46 | 86 |
| 6 | ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන | 4,395 | 0 | 581 | 0 |
| 7 | ආයතනික සහාය | 6,073 | 59 | 6,015 | 0 |
| | එකතුව | 74,342 | 103,425 | 57,893 | 87,903 |

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

නාගරික සංවර්ධනය

මහනගර සංවර්ධනය පිළිබඳ නව සංකල්පය හරහා රජය මූලික වශයෙන් අපේක්ෂා කරනුයේ නාගරික ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය ඉහල ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යමින් ඔවුන් රටේ ආර්ථික සංවර්ධන පද්ධතියේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රජාව වෙත විධිමත් වෙනසක් සහිත සංවර්ධන ක්‍රියාවලියක් ගෙන ඒමයි. මේ මගින් ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ, නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට මූලික පියවර ගනු ලැබේ.

මෙම සන්දර්භය තුළ ඉදිරි වසර පහ තුළදී පුළුල් සංවර්ධනයක් ළඟාකර ගනිමින් සමස්ත බස්නාහිර පළාතම මහනගර ප්‍රදේශයක් බවට පත්කිරීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.

බස්නාහිර කලාපයේ මහා නගරයන්ට අමතරව, නාගරීකරණයේ ප්‍රතිලාභ රටපුරා සත්‍ය අයුරින් බෙදියාම තහවුරු කරමින් ගාල්ල, මහනුවර, යාපනය, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය වැනි උපායමාර්ගික නගර සංවර්ධනය කිරීම සඳහා මධ්‍යකාලීනව ප්‍රමුඛතාවය ලබාදී ඇත.

වගුව 6.23 | 2016 වසර තුළ ක්‍රියාත්මක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන්හි වියදම්

| ව්‍යාපෘතිය | (රු. මිලියන) | | |
|---|--------------|-------|-------|
| | විදේශීය | දේශීය | එකතුව |
| කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව) | 1,429 | 814 | 2,243 |
| මහනුවර සිට ගාල්ල උපාය මාර්ගික නගර සංවර්ධනය (ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව) | 1,098 | 447 | 1,545 |
| නගර සංවර්ධනය සහ නාගරික සහ අපද්‍රව්‍ය කළමනාකරණය | - | 3,331 | 3,331 |
| බේරේ වැව ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය | - | 1,200 | 1,200 |
| වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය | - | 656 | 656 |
| මහකොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය 1 අදියර නගර සංවර්ධන උපාංගය (ශ්‍රී ලංකා රජය ජපානය) | - | 525 | 525 |
| මැනිං වෙළඳපොළ පැළියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය | -- | 303 | 303 |
| මහකොළඹ ගංවතුර පාලන හා පරිසර සංවර්ධන ව්‍යාපෘතිය | - | 218 | 218 |

මූලාශ්‍රය: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

නිවාස සංවර්ධනය

“සැමට සෙවණ” තේමාව යටතේ සෑම දෙනාටම යෝග්‍ය නිවාස ලබාදීම හා පවත්නා නිවාසවල තත්ත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව 2016 වර්ෂයේදී නිවාස සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම සහ කඩිනම් කිරීම සිදුකරන ලදී. විවිධ රේඛීය අමාත්‍යාංශයන් හරහා රුපියල් මිලියන 16,394 ක් 2016 වර්ෂයේදී පහත පරිදි ආයෝජනය කර ඇත. මෙය 2015 වර්ෂයේ ආයෝජනයන් හා සැසඳීමේදී සියයට 163 ක වැඩිවීමකි.

වගුව 6.24 | 2016 වසර තුළ ක්‍රියාත්මක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන්හි වියදම්

| අමාත්‍යාංශය | 2016 වර්ෂයේ වෙන්කිරීම (රු. මිලියන) | 2016 වර්ෂයේ වියදම (රු. මිලියන) |
|--|------------------------------------|--------------------------------|
| නිවාස හා ඉක්මනින් අමාත්‍යාංශය | 6,482 | 6,479 |
| බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පසංවි කීම හා හින්ඤ ආගමික කටයුතු අමාත්‍යාංශය | 9,436 | 9,188 |
| ක රට නව ගම්මාන අමාත්‍යාංශය | 1,200 | 727 |
| එකතුව | 17,118 | 16,394 |

මූලාශ්‍රය: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

සමස්ත රටපුරා නිවාස සංවර්ධනය සඳහා සහාය ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වගකීම වේ. නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 6,479 ක් වැයකර ඇත. ආදර්ශ ගම්මාන, විසිරි නිවාස වැඩසටහන සහ නිවාස කපරාරු කිරීමේ වැඩසටහන වැනි විවිධ වැඩසටහන් සඳහා මෙම ආයෝජනයන් භාවිතා කර ඇත. ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආදායම සහ අවශ්‍යතාවයන් මත පදනම්ව විවිධාකාර සහායන් එනම්, සහනදායී ණය, මූල්‍ය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර ලබාදී ඇත. මේ යටතේ ප්‍රතිලාභීන් 40,188 දෙනෙකු සඳහා නිවාස ණය ලබාදී ඇත. නිවාස ණය ලබාදුන් මුළු නිවාසවලින් නිවාස 20,461 ක් සම්පූර්ණ කර ඇති අතර, ඉතිරි නිවාසවල වැඩ නිමවෙමින් පවතී. තවද, ප්‍රතිලාභීන් 78,315 ක් සඳහා ඔවුන්ගේ නිවාස කපරාරු කිරීම සඳහා රු.10,000 ක් වටිනා සීමෙන් නිවාස ද්‍රව්‍යමය ආධාර ලබාදී ඇත. මෙම නිවාස ණය වැඩසටහනට අමතරව, දුනාව මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 340 ක් වැයකරන ලදී. නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම යටතේ එම කාලය තුළදී රුපියල් මිලියන 240 ක වියදමින් සොයිසාපුර මහල් නිවාස යෝජනා ක්‍රමය සඳහා වන ප්‍රවේශ මාර්ගය, ජල්තර නිවාස යෝජනා ක්‍රමයේ ජල ටැංකිය සහ නිවාස ඒකක 983 ක් ප්‍රතිසංස්කරණය කරන ලදී.

උතුරු හා නැගෙනහිර පළාත්වලට විශේෂයෙන්ම අභ්‍යන්තරික වශයෙන් අවතැන්වූ ජනතාව සඳහා නිවාස පහසුකම් ලබාදීමේ අරමුණින් යුතුව, නිවාස 11,101 ක් ඉදිකිරීම සඳහා සහ අඩු වශයෙන් හානිවූ නිවාස 2,215 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 9,188 ක් වැයකර ඇත.

තවද, වතු ක්ෂේත්‍රයේ නිවාස පහසුකම් සංවර්ධනය කිරීම සඳහා 2016 වර්ෂයේදී රුපියල් මිලියන 727 ක් උපයෝජනය කරනු ලැබ ඇති අතර, එය 2015 වර්ෂයට සාපේක්ෂව සියයට 107 ක වැඩිවීමකි. මෙම ආයෝජනයන් සමග වතු ක්ෂේත්‍රයේ ප්‍රතිලාභීන් 1,432 ක් සඳහා සහනාධාර ලබාදී ඇත. සමස්ථ ප්‍රතිලාභීන්ගෙන් නිවාස 493 ක් ඉදිකිරීම් සම්පූර්ණ කර ඇති අතර, නිවාස 939 ක ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතී.

2017-2020 ರಾಜ್ಯ ಛಾಯಾಚಿತ್ರ
ವ್ಯವಹಾರ

07

7.1 සමාලෝචනය

රාජ්‍ය ආයෝජන වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලැස්ම අන්තර්ගත කරමින් සම්පාදනය කළ සිව් අවුරුදු ආයෝජන වැඩසටහන වේ. මෙම වැඩසටහන තුළ මධ්‍යකාලීන කාල රාමුවක් යටතේ රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රමුඛතා ව්‍යාපෘති සහ වැඩසටහන් ඇතුළත්ය. රාජ්‍ය ආයෝජන වැඩසටහන “ප්‍රවර්තන සැලසුම් ප්‍රවේශය” අනුගමනය කරමින් සකස් කර ඇති අතර එය සාර්ව ආර්ථික මූලධර්ම සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ නව ව්‍යාපෘති කාර්යභාරය මත පදනම්ව, අනාගත ආයෝජන අවශ්‍යතාවය පුරෝකථනය කරමින් වාර්ෂිකව යාවත්කාලීන කරනු ලැබේ. රාජ්‍ය ආයෝජන වැඩසටහන අයවැයෙහි සඳහන් වන සවිස්තරාත්මක ඇස්තමේන්තු ඉක්මවා යන මුත් රජයේ ජාතික අයවැය සමඟ සමීපව සම්බන්ධ වේ.

රාජ්‍ය ආයෝජන වැඩසටහන වර්තමාන රජයේ සංවර්ධන ප්‍රමුඛතාවයන් සහ ප්‍රතිපත්තින් මධ්‍ය කාලීන කාල රාමුවක් යටතේ ක්‍රියාත්මක කළහැකි ව්‍යාපෘති සහ වැඩසටහන් බවට පරිවර්තනය කර ඇති රජයේ එක් ප්‍රධානතම ප්‍රතිපත්ති දිශානතියකි. ඒ අනුව, රාජ්‍ය ආයෝජන වැඩසටහන “මෙහි පාලනයක්” හා “පංචවිධ සැලැස්ම : මාස 60 කින් අලුත් රටක්” යන රජයේ මැතිවරණ ප්‍රකාශ, ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් 5 සහ 2016 ඔක්තෝම්බර් 26 යන දෙදින ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශ සහ මැතකදී රජය විසින් ඉදිරිපත් කරන ලද “බලගතු ශ්‍රී ලංකාවක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව සකස් කර ඇත.

රාජ්‍ය ආයෝජන වැඩසටහනෙහි මූලික අරමුණ වනුයේ අත්‍යාවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ ආයෝජන ප්‍රවර්ධනය යථාර්තවත් කිරීම සඳහා සියළුදෙනා හා සියල්ල ඇතුළත් සංවර්ධනය (Inclusive Development) විදහාලන රජයේ පංචවිධ සංවර්ධන අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීම වේ. මෙම රජයේ පංචවිධ සංවර්ධන අභිමතාර්ථයන් වනුයේ රැකියා අවස්ථා දායක ලක්ෂ්‍යයක් උත්පාදනය කිරීම, ආදායම් මාර්ග පුළුල් කිරීම, ග්‍රාමීය ආර්ථිකයන් සංවර්ධනය කිරීම, ග්‍රාමීය සහ වතු අංශයන්හි මධ්‍යම පාන්තිකයන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ඉඩම් අයිතීන් තහවුරු කිරීම සහ පුළුල් සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීමයි. මෙම පංචවිධ අභිමතාර්ථයන්, දිළිඳුබව තුරන් කිරීම සහ සියළු පුරවැසියන්ට සාමය සහ සෞභාග්‍ය සුරක්ෂිත කිරීම පෙරදැරි කරගත් තිරසාර සංවර්ධන අභිමතාර්ථයන් සමඟ ද සමගාමී වේ.

7.2 මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දැක්ම

ඉදිරි වසර හතරක කාලය තුළ ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අධිෂ්ඨානශීලී පියවර රජය විසින් ගනු ඇත. ඒ අනුව, ජාතික සංවර්ධන ක්‍රියාකාරකම් කළමනාකරණයේදී, රජයේ භූමිකාව මූලිකවම පෞද්ගලික ආයෝජනයන්ට සහයෝගය දැක්වීමයි. ආර්ථික වර්ධනයේදී සහ රැකියා උත්පාදනයේදී පෞද්ගලික අංශය ප්‍රධාන කාර්යභාරයක් සිදු කරනු ඇතැයි ද රජය අපේක්ෂා කරයි. එමනිසා, දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන්හට ඵලදායී සහ ලාභය අරමුණු කරගත් ව්‍යාපාරවල සෘජු ආයෝජනය සඳහා ප්‍රමාණවත් අවකාශයක් ලබාදෙමින් රාජ්‍ය අංශයේ ආයෝජනයන් දිගුකාලීනව ප්‍රතිලාභ හිමිවන ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා යොදවනු ඇත.

ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණයන් සහ ආයතනික ව්‍යුහය නව්‍යකරණය කිරීම් රජයේ මධ්‍යකාලීන සංවර්ධන ක්‍රමෝපාය තුළ ඇතුළත්ය. ඒ අනුව, ආර්ථික කටයුතු සහ තාක්ෂණික සංවර්ධනය ඒකරාශී සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මූලික පියවරක් ලෙස “මහා කලාප” (Mega Zones) ගණනාවක් ස්ථාපිත කිරීමට යෝජිතය.

රාජ්‍ය ආයෝජන වැඩ සටහන තුළ වූ ආර්ථික ක්‍රමෝපායේ ප්‍රධාන සංරචකයන්

- කාර්මික අපනයන ඵලදායීතාවය සහ තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම
- රජයේ ආදායම ඉහළ නැංවීම සහ රජයේ වියදම් තර්කාන්විතව සිදු කිරීම
- රජයේ ණය සමාලෝචනය කිරීම
- මානව සම්පතෙහි ගුණාත්මකබව ඉහළ නැංවීම
- ආර්ථික සහ සමාජයීය විෂයයන්ගේ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම
- ප්‍රාදේශීය විෂමතාවයන් අවම කිරීම
- පරිසරය ආරක්ෂා කිරීම සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම

2017 සිට 2020 දක්වා සිව් අවුරුදු කාල පරිච්ඡේදය සඳහා වන සාර්ව ආර්ථික ඉලක්කයන් 7.1 වගුවෙහි දක්වා ඇත. 2020 වන විට ආර්ථික වර්ධන වේගය දැනට පවතින සියයට 4.4 සිට සියයට 7.0 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. 2020 වනවිට ද.දේ. නිෂ්පාදනය එ.ජ. ඩොලර් බිලියන 125 දක්වා වර්ධනය කිරීමටත් ඒක පුද්ගල දළ දේශීය (ද.දේ.)

නිෂ්පාදනය එ.ජ.ඩොලර් 5,797 දක්වා ඉහළ නැංවීමටත් අපේක්ෂිතය. එසේම, 2020 වන විට රජයේ ආදායම් හා ප්‍රදානයන් ද.දේ. නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.9 ක මට්ටමට ළඟා කර ගැනීමටත් අයවැය හිඟය ද.දේ. නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 ක් දක්වා අඩු කිරීමටත් අපේක්ෂා කරයි.

වගුව 7.1 | 2020 සාර්ව ආර්ථික ඉලක්ක

| දර්ශකය | පුරෝකථනයන් | | | |
|---------------------|------------|------|------|------|
| | 2017 | 2018 | 2019 | 2020 |
| ද. දේ. නි වර්ධනය | 6.0 | 6.5 | 7.0 | 7.0 |
| සමස්ත ආයෝජනය | 30.3 | 31.0 | 31.5 | 31.5 |
| පෞද්ගලික ආයෝජනය | 25.1 | 25.6 | 25.8 | 25.8 |
| රාජ්‍ය ආයෝජනය | 5.2 | 5.4 | 5.6 | 5.7 |
| සමස්ත වියදම් | 20.2 | 20.3 | 20.4 | 20.4 |
| ආදායම හා ප්‍රදානයන් | 15.5 | 16.0 | 16.4 | 16.9 |
| ජංගම ගිණුම් යේජය | 0.5 | 1.1 | 1.6 | 2.2 |
| අයවැය හිඟය | -4.6 | -4.3 | -4.0 | -3.5 |
| දේශීය ඉතුරුම් | 23.8 | 25.0 | 25.9 | 26.4 |

මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

වගුව 7.2 | 2017-2020 සමස්ත ආයෝජනය (අංශ අනුව)

| අංශය | 2017 අයවැය | පුරෝකථනයන් | | | 2017-2020 මුළු එකතුව | මුළු එකතුවේ ප්‍රතිශතයක් ලෙස (%) |
|-------------------------------------|--------------|--------------|--------------|----------------|----------------------|---------------------------------|
| | | 2018 | 2019 | 2020 | | |
| 1. මානව සම්පත් සංවර්ධනය | 153.5 | 173.3 | 200.4 | 229.1 | 756.3 | 21.4 |
| අධ්‍යාපන | 99.1 | 111.4 | 129.1 | 148.3 | 487.8 | 13.8 |
| සෞඛ්‍ය | 43.6 | 50.3 | 58.9 | 67.6 | 220.5 | 6.2 |
| 2. කෘෂිකර්මය | 35.6 | 45.7 | 46.1 | 53.2 | 180.6 | 5.1 |
| පශු සම්පත් | 6.2 | 12.7 | 6.3 | 7.6 | 32.8 | 0.9 |
| වැවිලි කර්මාන්ත | 8.3 | 9.5 | 11.1 | 12.7 | 41.5 | 1.2 |
| ධීවර | 6.0 | 7.0 | 8.2 | 9.4 | 30.5 | 0.9 |
| 3. කර්මාන්ත, වෙළඳ, ආයෝජනය සහ සංචාරක | 87.4 | 89.7 | 94.0 | 98.6 | 369.7 | 10.5 |
| 4. යටිතල පහසුකම් | 268.4 | 327.6 | 412.8 | 479.3 | 1,488.1 | 42.1 |
| මහාමාර්ග | 116.1 | 144.0 | 201.0 | 247.0 | 708.1 | 20.1 |
| ගොඩබිම ප්‍රවාහනය | 35.0 | 40.4 | 47.3 | 54.3 | 176.9 | 5.0 |
| වරාය සහ ගුවන් තොටුපොළ | 1.3 | 2.2 | 3.0 | 3.5 | 10.0 | 0.3 |
| ජලසම්පාදන සහ මිලාපවහනය | 26.7 | 38.7 | 42.0 | 45.4 | 152.7 | 4.3 |
| 5. යහපාලනය | 72.1 | 81.6 | 91.0 | 94.3 | 338.9 | 9.6 |
| 6. පාරිසරික කළමනාකරණය | 9.2 | 10.6 | 12.3 | 14.2 | 46.3 | 1.3 |
| 7. සමාජ ආරක්ෂණ | 13.9 | 11.7 | 8.3 | 7.5 | 41.5 | 1.2 |
| 8. ප්‍රාදේශීය සංවර්ධනය | 68.8 | 73.8 | 79.0 | 88.1 | 309.7 | 8.8 |
| මුළු එකතුව | 708.8 | 814.0 | 943.9 | 1,064.2 | 3,530.9 | 100.0 |

මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

| 2017-2020 රාජ්‍ය ආයෝජන වැඩසටහනෙහි විශේෂතා | | | |
|---|--------|-------------------------------------|-------|
| (ද.දේ.නි. ප්‍රතිශතය) | | | |
| ආයෝජන සාරාංශය | | ව්‍යාපාරික සාරාංශය | |
| සමස්ත ආයෝජනය | 19,907 | ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාරික | 1,773 |
| රාජ්‍ය ආයෝජනය | 3,531 | වාර්ෂික වැඩසටහන | 842 |
| විදේශීය ආයෝජනය | 1,006 | නව ව්‍යාපාරික | 916 |
| දේශීය ආයෝජනය | 2,525 | | |
| පෞද්ගලික ආයෝජනය | 16,376 | | |

මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

7.2 වගුවෙහි 2017-2020 කාල පරිච්ඡේදය තුළ වාර්ෂික රාජ්‍ය ආයෝජනය ප්‍රධාන අංශ 8 ක් යටතේ දක්වා ඇත. ඒ අනුව අදාළ කාලය තුළ රාජ්‍ය ආයෝජනය ද.දේ. නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.5 ක මට්ටමෙහි පවත්වාගෙන යනු ඇත. මෙයින්, වැඩිම ආයෝජනය වන සමස්ත ආයෝජනයෙන් සියයට 42 ක් එනම්, රු. බිලියන 1,488 ක් යටිතල පහසුකම් අංශය සඳහා වෙන් කරනු ඇත. එසේම, මානව සම්පත් සංවර්ධනය සඳහා සියයට 21 ක ආයෝජනයක්ද කර්මාන්ත සහ වෙළඳ අංශය සඳහා සියයට 11 ක ආයෝජනයක්ද ඇතුළත් වේ. මේ තුළින් පෙනී යන්නේ, රාජ්‍ය හෝ පෞද්ගලික ආයෝජන හරහා මානව සම්පත් සංවර්ධනය සඳහා රජය විසින් වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කිරීම අත්‍යාවශ්‍ය වන බවයි.

7.3 වගුව මගින් එක් එක් ව්‍යාපෘති සඳහා එනම් ක්‍රියාත්මක වෙමින් පවතින, වාර්ෂික වැඩසටහන් සහ නව ව්‍යාපෘති සඳහා වන සමස්ත ආයෝජනය දක්වා ඇත. ඒ අනුව, ඉහළම ආයෝජනය වන සියයට 51 ක් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති අතර වාර්ෂික

වැඩසටහන් සහ නව ව්‍යාපෘති සඳහා පිළිවෙලින් සියයට 22 ක් සහ 27 ක් වෙන් කර ඇත. වාර්ෂික වැඩසටහන් සඳහා වෙන් කර ඇති ආයෝජන වියදම් තවදුරටත් සමාලෝචනය කරමින් සැලසුම් කළ කාලපරිච්ඡේදය තුළ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතී.


වගුව 7.3 | 2017-2020 සමස්ත ආයෝජනය (අංශ සහ ව්‍යාපෘති අනුව)

| අංශය | වර්ගය | 2017 අයවය | පුරෝකථනයන් | | | | 2017 - 2020 මුළු එකතුව |
|----------------------------------|--------------------------|--------------|--------------|--------------|----------------|----------------|------------------------|
| | | | 2018 | 2019 | 2020 | (රු. බිලියන) | |
| මානව සම්පත් සංවර්ධනය | ක්‍රියාත්මක වෙමින් පවතින | 89.2 | 80.8 | 84.7 | 84.2 | 339.0 | |
| | වාර්ෂික වැඩසටහන් | 21.3 | 40.7 | 46.8 | 54.3 | 163.2 | |
| | නව | 43.0 | 51.7 | 68.9 | 90.6 | 254.2 | |
| කෘෂිකර්මය | ක්‍රියාත්මක වෙමින් පවතින | 8.7 | 12.4 | 8.5 | 8.8 | 38.3 | |
| | වාර්ෂික වැඩසටහන් | 15.2 | 15.3 | 18.2 | 19.4 | 68.2 | |
| | නව | 11.7 | 18.0 | 19.4 | 25.0 | 74.1 | |
| කර්මාන්ත, වෙළඳ, ආයෝජනය සහ සංචාරක | ක්‍රියාත්මක වෙමින් පවතින | 39.3 | 39.2 | 42.0 | 44.1 | 164.6 | |
| | වාර්ෂික වැඩසටහන් | 14.5 | 16.8 | 17.3 | 17.8 | 66.4 | |
| | නව | 33.6 | 33.8 | 34.7 | 36.7 | 138.8 | |
| යටිතල පහසුකම් | ක්‍රියාත්මක වෙමින් පවතින | 196.8 | 192.0 | 247.2 | 268.8 | 904.8 | |
| | වාර්ෂික වැඩසටහන් | 55.2 | 79.7 | 74.8 | 77.4 | 287.1 | |
| | නව | 16.4 | 55.8 | 90.8 | 133.1 | 296.2 | |
| යහපාලනය | ක්‍රියාත්මක වෙමින් පවතින | 47.1 | 56.4 | 64.1 | 66.9 | 234.5 | |
| | වාර්ෂික වැඩසටහන් | 24.9 | 25.3 | 26.8 | 27.5 | 104.5 | |
| | නව | 3.9 | 4.5 | 4.5 | 4.0 | 16.9 | |
| පාරිසරික කළමනාකරණය | ක්‍රියාත්මක වෙමින් පවතින | 3.9 | 4.5 | 4.5 | 4.0 | 16.9 | |
| | වාර්ෂික වැඩසටහන් | 4.2 | 3.7 | 3.7 | 5.8 | 17.4 | |
| | නව | 1.1 | 2.3 | 4.1 | 4.4 | 11.9 | |
| සමාජ ආරක්ෂණ | ක්‍රියාත්මක වෙමින් පවතින | 10.4 | 5.9 | 3.9 | 3.0 | 23.3 | |
| | වාර්ෂික වැඩසටහන් | 2.0 | 2.8 | 2.7 | 2.7 | 10.3 | |
| | නව | 1.6 | 2.9 | 1.7 | 1.7 | 7.9 | |
| ප්‍රාදේශීය සංවර්ධනය | ක්‍රියාත්මක වෙමින් පවතින | 33.4 | 21.8 | 19.0 | 7.9 | 82.0 | |
| | වාර්ෂික වැඩසටහන් | 18.8 | 36.6 | 48.1 | 64.1 | 167.6 | |
| | නව | 16.6 | 15.4 | 11.9 | 16.1 | 60.1 | |
| ව්‍යාපෘති වර්ගය අනුව | ක්‍රියාත්මක වෙමින් පවතින | 428.8 | 413.0 | 473.9 | 487.7 | 1,803.40 | |
| | වාර්ෂික වැඩසටහන් | 131.2 | 195.6 | 211.6 | 241.5 | 779.9 | |
| | නව | 148.9 | 205.2 | 258.3 | 335.1 | 947.5 | |
| මුළු එකතුව | | 708.8 | 814.0 | 943.9 | 1,064.2 | 3,530.9 | |


මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

2017-2020 අංශ අනුව රාජ්‍ය ආයෝජනය


7.1 රූප සටහන | කර්මාන්ත, වෙළඳ, ආයෝජනය සහ සංචාරක



7.2 රූප සටහන | යටිතල පහසුකම්



7.3 රූප සටහන | මානව සම්පත් සංවර්ධනය




2017-2020 කාල පරිච්ඡේදය තුළ, මානව සම්පත් සංවර්ධනය, කර්මාන්ත සහ වෙළඳ සහ කෘෂිකර්ම යනාදි අංශවල නව ව්‍යාපෘති සඳහා ආයෝජනය සංසන්දනාත්මකව වැඩි වනු ඇත (7.1-7.4 රූප සටහන්). මෙමගින්, මීට පෙර වර්ෂවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කළ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් අනෙකුත් සංවර්ධන අංශ සඳහා යොමු කරමින් රට තුළ සමතුලිත වර්ධනයක් ප්‍රවර්ධන කිරීමේ රජයේ කැපවීම පෙන්නුම් කරයි. කෙසේවුවත්, ආයෝජනයට හිතකාමී පරිසරයක් ඇතිකරලීම සඳහා සහ ග්‍රාමීය ප්‍රදේශ සහ නාගරික වාණිජ කේන්ද්‍රයන් සම්බන්ධ කිරීම සඳහා යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන බව පෙන්වයි.

7.3 රාජ්‍ය ව්‍යාපාර මඟින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති (අයවැයෙන් පරිබාහිර)

රාජ්‍ය ආයෝජන සැලැස්ම තුළ රජය සතුව ඇති ව්‍යාපාර මඟින් සෘජුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන් අංශ

7.4 රූප සටහන | කෘෂිකර්මය



පහක් යටතේ එනම් වරාය, ගුවන් තොටුපොළ, ජලසම්පාදන සහ සනීපාරක්ෂක සහ විදුලබල සහ බලශක්ති යන අංශ පහ යටතේ වූ අපේක්ෂිත වියදම් දක්වා ඇත (7.4 වගුව). 2017-2020 කාල පරිච්ඡේදය සඳහා වන රාජ්‍ය ආයෝජන අවශ්‍යතාවය රු. බිලියන 3,531 ක් වන අතර, එය සමස්ත ආයෝජන අවශ්‍යතාවයෙන් සියයට 18 කි. ඒ අනුව, ඉතිරි සමස්ත ආයෝජනයෙන් සියයට 82 ක් පෞද්ගලික අංශයෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. එබැවින්, අයවැය මත පැටවෙන අධික බර අඩුකර ගැනීම සඳහා රජය විසින් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය වැනි නව මූල්‍යයන විකල්පයන් කෙරෙහි යොමුවීමට නියමිතය. ඒ තුළින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම, සෘජු විදේශීය ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා සුදුසු පරිසරයක් සකස් කිරීම සඳහාද රජය ඉමහත් පරිශ්‍රමයක් දරයි. ඒ අනුව, මෙලෙස අයවැයෙන් පරිබාහිරව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පෙළගැස්ම (Project Pipeline) ඉදිරියේදී රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා සැලැකිල්ලට ගත හැකිවනු ඇත.

වගුව 7.4 | 2017-2020 අයවැයෙන් පරිබාහිරව ක්‍රියාත්මකවන ව්‍යාපෘති

| අංශය | වර්ගය | 2017 අයවැය | පුරෝකච්ඡනයන් | | | | 2017 - 2020 මුළු එකතුව |
|---------------------------|--------------------------|----------------|----------------|----------------|----------------|----------------|------------------------|
| | | | 2018 | 2019 | 2020 | (රු. මිලියන) | |
| වරාය* | නව | 9,100 | 35,100 | 10,400 | - | 54,600 | |
| ගුවන්තොටුපොළ* | නව | 6,380 | 6,380 | 9,970 | 9,571 | 31,901 | |
| විදුලබල සහ බලශක්ති* | ක්‍රියාත්මක වෙමින් පවතින | 34,038 | 37,995 | 22,518 | 11,467 | 106,018 | |
| | නව | 70,253 | 50,967 | 36,289 | 80,873 | 238,381 | |
| ජලසම්පාදන හා සනීපාරක්ෂක** | ක්‍රියාත්මක වෙමින් පවතින | 52,650 | 33,450 | 25,331 | 18,000 | 129,431 | |
| | නව | 33,264 | 50,097 | 76,744 | 83,776 | 243,881 | |
| මුළු එකතුව | | 205,685 | 213,988 | 181,252 | 203,687 | 804,212 | |

*ව්‍යාපෘති පිරිවැය සහ නැවත ගෙවීම් පිළිබඳ වගකීම් අදාළ රාජ්‍ය ව්‍යාපාර සතුවේ.
 **ව්‍යාපෘති පිරිවැයෙන් කොටසක් රාජ්‍ය ව්‍යාපාර මඟින් දරන නමුත් ණය ගෙවීම් පිළිබඳ වගකීම් භාණ්ඩාගාරය සතු වේ.
 මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

7.4 මානව සම්පත් සංවර්ධනය

දැනුම් ආර්ථිකයක් මත පදනම්ව තිරසාර සංවර්ධනයක් කරා ලගා වීමේදී, මූලික නිපුණතා හා කුසලතාවලින් පරිපූර්ණ උගත් හා විනයගරුක පරපුරක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සියල්ලන්ටම ගුණාත්මක අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය සහතික කිරීම අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂා කරයි.

ඒ අනුව, පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කරනු ලබයි. කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන බවට වූ දැක්ම සහ පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව සිසුන් උසස් අධ්‍යාපනය, වෘත්තීමය අධ්‍යාපනය හෝ සෘජුව රැකියා අවස්ථා වෙත යොමු කිරීම සහතික කිරීමේ අරමුණින් වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප්‍රතිපත්තිමය මූලාරම්භය හඳුන්වා දීමට නියමිතය. අධ්‍යාපන පරිපාලන ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ ලෙස පාසැල් මණ්ඩල සහ අධ්‍යාපන සුපරීක්ෂණය සඳහා ආයතනයක් ස්ථාපනය කිරීමට යෝජනා කර තිබේ. අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත් ලෙස පැවතීම සහ එම සම්පත් නිරන්තරයෙන් වර්ධනය කිරීම තුළින් පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා දුරලීම යන කරුණු සඳහා ද ආයෝජන යොමු කර තිබේ. තවද, දෙනු ලබන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා, ගුරු පුහුණුව සඳහා පවතින ක්‍රමවේදය ශක්තිමත් කරන අතරතුර, විෂය නිර්දේශය නිරන්තරයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සහ විවිධාංගීකරණය කිරීම සඳහා ද කටයුතු කරනු ලැබේ.

වෘත්තීමය වශයෙන් වඩාත් දක්ෂ හා හැකියාවන්ගෙන් පරිපූර්ණ උපාධිධාරීන් බිහි කිරීමට අවශ්‍ය පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ අදාළත්වය වැඩිදියුණු කිරීම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරමුණයි. නිසි නියාමනය හා අධීක්ෂණය සමග රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන්හි කටයුතු ප්‍රවර්ධනය කරන අතරතුර, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇත. මීට අමතරව, කර්මාන්ත හා විශ්වවිද්‍යාල අතර සබැඳි විශ්වවිද්‍යාල පර්යේෂණ දිරිගැන්වීමට විශේෂිත පියවර සකසා දී ඇත. රාජ්‍ය ආයෝජන තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මගින් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම හා කාර්ය සාධනය මත පදනම් වූ මූල්‍ය ආකෘතියක් හඳුන්වාදීම සඳහා ඉදිරියේදී පියවර ගනු ඇත.

වසර 13 අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල විසින් අවශ්‍ය පහසුකම් සැලසීම සහ එමගින් සාමාන්‍ය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය අතර ඵලදායී සම්බන්ධතාවයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය සඳහා ආයෝජනය තුළින් ප්‍රවේශය, ගුණාත්මක සහ අදාළත්වය වැඩිදියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇත. ගෝලීය සහ දේශීය ශ්‍රම වෙළඳපොළේ නිර්මාණය වන විවිධත්වයට පිළිතුරුදීම සඳහා වෘත්තීය අධ්‍යාපනයේ ඇති සුදානම සහතික කිරීම පිණිස පාඨමාලා විෂය නිර්දේශයන් නිරන්තරයෙන්ම යාවත්කාලීන කරන අතර විශේෂයෙන්ම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුහුණුවන්නන්ට පුළුල් කාර්මික අත්දැකීම් ලබාදීමටත් පියවර ගෙන ඇත.

සුව සේවාව සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය හා විවිධ වෛද්‍ය ක්‍රම හා සහජීවනයේ වැදගත්කම හඳුනාග නිමින් සෑම පුද්ගලයෙකුටම පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව, ගුණාත්මකභාව හා දැරිය හැකි පිරිවැයකට සුව සේවාවන් ලබා ගත හැකිවීම යන අවස්ථාවන් සහතික කිරීම තුළින් සෞඛ්‍ය අංශයේ ආයෝජන නිරෝගිමත් ජාතියක් ගොඩනැංවීම කෙරෙහි යොමු කෙරෙනු ඇත. ඒ අනුව, සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය, ගුණාත්මක සුව සේවාවන් සැපයීම, රෝගීන්ගේ සුරක්ෂිතභාවය, වැඩිහිටි සෞඛ්‍ය සේවා සහ ශරීර ආලේපන හා රූපලාවන්‍ය සේවා හා ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවන් සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීම යන ක්ෂේත්‍රයන් ආවරණය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්මත කරගනු ඇත. තවද, ග්‍රාමීය/ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන වැඩිදියුණු කිරීම, වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ලගා කරලීම, වතුකරයේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සහ දිවයින පුරා රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොග හිඟයකින් තොරව පවත්වාගෙනයාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ඉහළ නංවනු ඇත. බෝ නොවන රෝග, හඳුනා නොගත් හේතූන් නිසා ඇතිවෙන නිධන්ගත වකුගඩු රෝග, නිරන්තරයෙන් හටගන්නා ඩෙංගු, පිස්සුබලු රෝගය, එච්.අයි.වී, ලාදුරු සහ ක්ෂයරෝගය යන රෝග වැළැක්වීම හා නිවාරණය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ආයෝජනයෙන් සැලකියයුතු කොටසක් වෙන් කිරීම සහතික කරනු ඇත.

මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හා පාසල් සිසුන් ක්‍රීඩාවන්හි නියැලීම දිරිමත් කරන අතරම, මහජනතාව ක්‍රීඩා ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදවීම හරහා නිරෝගිමත් ජාතියක් බිහිකිරීම අරමුණු කොටගෙන ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

දැනුම හා තාක්ෂණයේ භාවිතාව මෙන්ම වැඩිදියුණු කිරීම හා ව්‍යාප්තිය වැඩි කිරීම තුළින් විද්‍යා හා තාක්ෂණ අංශයන්හි හැකියාවන් වර්ධනය හා ඒවා ශක්තිමත් කිරීම මගින් රටේ පර්යේෂණ හා සංවර්ධන අංශයන් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ඇත. මීට සමගාමීව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමට පිළිගත හැකි ගුණාත්මක තත්ත්වයන් යටතේ සේවා සැපයීම සහ රටේ ඕනෑම තැනක සිට පහසු මිලට ලබාගත හැකි පරිදි “සැමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය” (ICT4ALL) යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට රජය කැප වනු ඇත. නව අපනයනය මුල් කර ගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා කර්මාන්තය හා වැඩිවන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සහ ඩිජිටල් සේවාවන් යන ගුණාංගයන්ගෙන් ඩිජිටල් ආර්ථිකය සංලක්ෂිත වනු ඇත.

ජාතික කම්කරු ප්‍රතිපත්තිය, ගෘහාශ්‍රිත හා විගමනික සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා පවතින නීති හා රෙගුලාසි බලගන්වමින් යහපත් කාර්මික සංහිදියාවක් ඇතිකිරීම සඳහා යොමුව ඇත. හිතකර වැඩ පරිසරයන් සහ කම්කරු ඵලදායීතාව වර්ධනය කිරීම අරමුණු කොටගෙන, සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ ගණන වැඩිකිරීම, ඉහල වෘත්තීමය සුරක්ෂිතතාවය සහතික කිරීම සහ තත්ත්වයෙන් ඉහල සහ අධිවැටුප් රැකියා සඳහා ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම වැනි පියවර කිහිපයක් රජය ඉදිරියේ දී ගනු ඇත. එතෙර රැකියා සුරක්ෂිත වීමට අවශ්‍ය පියවර ගන්නා අතර ශ්‍රමික විගමනය විවිධාංගීකරණය කරනු ලබන අතර හැකියා ඇති හා වෘත්තීයයන්ගේ එතෙරයාම් දිරිගන්වනු ඇත.

සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අංශයේ රාජ්‍ය ආයෝජන, සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනයට හා ස්වභාවික උරුමයන් සංරක්ෂණය කෙරෙහි යොමුවනු ඇත. මෙම උත්සාහයන් තුළින් කලාත්මක කටයුතු සඳහා සම්බන්ධවීමට නිදහස තහවුරු කරන වගකිව හැකි හා ගුණවත් සමාජයක් බිහි කිරීම සඳහා යොදවනු ඇත.

7.5 කෘෂිකර්මය

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජන තුළින් ප්‍රධාන වශයෙන්, ආනයන ආදේශනය හරහා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අන්තර්ජාතික වෙළඳපොළේ වැඩිවන තරඟකාරීත්වය ඔස්සේ කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම යන ද්විත්ව අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂිතය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන්

නිෂ්පාදනය, අලෙවිය, ප්‍රවර්ධනය කිරීම හා අගය එකතු කිරීම සඳහා පෞද්ගලික අංශය මැදිහත් වෙයි. කෘෂි අංශයේ රාජ්‍ය මැදිහත්වීම ප්‍රධාන වශයෙන්ම යටිතල පහසුකම් සැපයීම, නියාමන සේවා කටයුතු සහ නිෂ්පාදනවල තත්ත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය යෙදවුම් හා සේවා සැපයීම, කළමනාකරණය හා පර්යේෂණ හා සංවර්ධනය, කුඩා පරිමාණ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා සීමා වී ඇත. එබැවින් කෘෂි ක්ෂේත්‍රයේ නව ප්‍රතිපත්ති මූලාරම්භයන් ක්‍රියාත්මක කරනු ලබන්නේ පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීමයි. රජය විසින් ඉඩම් ලබාදීම හා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සැපයීම වැනි ක්‍රියාකාරකම් හරහා පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරීත්වයන් දිරි ගන්වයි.

ආහාර බෝග මගින් ස්වයංපෝෂිත වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, පෞද්ගලික ආයෝජන දිරිගන්වන කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය, මහා පරිමාණ කෘෂිකාර්මික කලාප පිහිටුවීම හා අගය දාම සංවර්ධනය දිරිමත් කිරීම යනාදිය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ ප්‍රධාන මූලාරම්භයන් කිහිපයක් ලෙස මධ්‍යකාලීනව හඳුනාගෙන ඇත. කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයෝජන බෝග නිෂ්පාදනය හා වැඩිදියුණු කිරීම, කෘෂිව්‍යාපාර සංවර්ධනය, පර්යේෂණ හා සංවර්ධනය සමඟ වැඩි අස්වනු ප්‍රභේද සහ තාක්ෂණයන් හඳුන්වාදීම, අගය එකතු කිරීම හා බද්ධ වූ විශාල පරිමාණයේ කෘෂි ව්‍යවසායන් ස්ථාපිත කිරීම සහ නිෂ්පාදන විවිධාංගීකරණය යන ක්ෂේත්‍රයන් හරහා සිදුවනු ඇත. එසේම, වැවිලි ප්‍රජාවට යෝග්‍ය ජීවන තත්ත්වයක් තහවුරු කරමින් අන්තර්ජාතික වෙළඳපොළට සැලකිය යුතු දායකත්වයක් සැපයීම සඳහා වැවිලි ක්ෂේත්‍රය යොමු කිරීමේ අරමුණින් තරඟකාරීත්වය හා ගතිකත්වය ඉහළ නැංවීම සඳහා වැවිලි අංශය නවීකරණය කෙරෙනු ඇත. අපනයනය සඳහා මහා පරිමාණ කලාප ස්ථාපිත කිරීම, නව වෙළඳපොළවල් සහ සුවිශේෂී වෙළඳපොළවල් වෙත යොමු වීම, අගය එකතු කළ හේ ප්‍රතිඅපනයනය ප්‍රවලිත කිරීම, රබර්, පොල් හා සීනි නිෂ්පාදන හා අගය එකතු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යන ක්‍රියාමාර්ග තුළින් වැවිලි අංශයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම හා වැවිලි ප්‍රජාව සඳහා පහසුකම් සුලභ කිරීම වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගෙන ඇති පියවර කිහිපයකි.

පශු සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජන, සත්ත්ව නිෂ්පාදන සහ නිෂ්පාදන වල තත්ත්වය ඉහළ නංවමින් දේශීය ඉල්ලුම සපුරාලීම සහ ග්‍රාමීය ආදායම වැඩිකිරීම සාක්ෂාත් කර ගැනීම කෙරෙහි යොමු කෙරෙනු ඇත. ඒ හා සමගාමීව කුකුල් මස්, සැකසූ මස් සහ බිත්තර ආදී සමහර සත්ත්ව නිෂ්පාදන අපනයනය දිරිමත් කෙරේ. කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් රජය විසින්

එළඟව කර්මාන්තයේ ජාන සම්පත වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත. විශේෂයෙන්ම මේ අරමුණෙන් නව එළඟව සහ මීගව ප්‍රභේද ආනයනය කිරීම සිදුකෙරෙනු ඇත. ඊට අමතරව උපදේශන සහ ව්‍යාප්ති සේවා තවදුරටත් ශක්තිමත් කරමින් නව තාක්ෂණික මැදිහත්වීම් හඳුන්වාදීම ද සිදුකෙරෙනු ඇත. අගය එකතු කිරීම සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය සඳහා ව්‍යවසායකයින්ගේ ආයෝජන දිරිමත් කිරීම පිණිස අඩු පොළී සහනදායී ණය පහසුකම් ප්‍රවලිත කිරීම සිදු කරනු ලැබේ.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ප්‍රවලිත කිරීමත් ධීවර වරායන් හා ඒ ආශ්‍රිත පහසුකම් වැඩිදියුණු කිරීම, ධීවර යාත්‍රාවල තත්ත්වය ඉහළ නැංවීම සහ මත්ස්‍ය අස්වැන්න නෙළාගැනීම සඳහා නවෝත්පාදන භාවිතය තුළින් වෙරළබඩ මසුන් ඇල්ලීම යාමනය කිරීමත් යන විශේෂිත මූලාරම්භයන් තුළින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කෙරෙනු ඇත. වරාය කේන්ද්‍රකරගත් ව්‍යාපාර සංවර්ධනය, ධීවර කර්මාන්ත ආශ්‍රිත විනෝදාත්මක වැඩසටහන්, ජලජීවී වගා සංවර්ධනය ආදී ක්ෂේත්‍රවල සහයෝගීත්ව වැඩසටහන් ආරම්භ කිරීම සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය වර්ධනය කරනු ඇත. තෝරාගත් ප්‍රදේශවල ධීවර අධි කලාප පිහිටුවීම පුද්ගලික අංශයේ ආයෝජන හවුල්කාරීත්වය ඇතිව කළ තවත් එවැනි එක් මැදිහත්වීමකි. දේශීය හා අපනයන වෙළඳපොළ ඉල්ලුම ඉලක්ක කරගනිමින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයද දිරිමත් කිරීම සඳහා මූල්‍යමය සහ තාක්ෂණික සහය ලබාදීම සිදුකරනු ඇත. පර්යේෂණ හා සංවර්ධන සහ පුද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත්කිරීම තුළින් මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරනු ලැබේ.

ඉඩම් අහිමි පුද්ගලයන්ට ඉඩම්කට්ටි බෙදාහැරීම, ඉඩම් සම්පත ඵලදායීව උපයෝජනය සඳහා රජයේ ඉඩම් තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම, නීතිය හා ආයතනික බාධක ඉවත්කර ඉඩම් නියාමනය සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම්කිරීම ආදිය ද ඉඩම් සංවර්ධන අංශයේ මූලාරම්භයන් අතර වේ.

7.6 කර්මාන්ත, වෙළඳ, ආයෝජන හා සංචාරක

නිෂ්පාදනය හා භූගෝලීය පිහිටීම අනුව මනා විවිධාංගීකරණයක් ඇති කිරීම අවධාරණය කරමින් අපනයන පාදක කරගත් කර්මාන්ත සඳහා යොමු වීමට හැකි පරිදි පෞද්ගලික අංශය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම්

ලබා දීම සහ වඩා ඵලදායී කාර්මික සංහිදියාවක්, ඉහළ අගය එකතු කිරීමක් සහිත සහ ඵලදායීතාව අරමුණු කරගත් කාර්මිකරණයක් ඇති කිරීම කර්මාන්ත අංශයේ අරමුණයි. කර්මාන්ත අංශයේ සංවර්ධනය, කර්මාන්ත ක්ෂේත්‍රයට කරන ලද ආයෝජන මෙන්ම නවෝත්පාදන හා තාක්ෂණ භාවිතය, ප්‍රශස්ත නීති හා රෙගුලාසි සංශෝධනයන් මගින් තීරණය වනු ඇත. ඒ අනුව කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය හිතකර ආයෝජන පරිසරයක් ඇති කිරීම හා වැඩි දියුණු කිරීම ඉලක්ක කළ ක්‍රමෝපායික සැලැස්මක් රජය විසින් හඳුන්වා දී ඇත. රාජ්‍ය ආයෝජනවල ප්‍රධාන ඉලක්ක වනුයේ අන්තර්ජාතික මට්ටමේ පහසුකම් වලින් සපිරි නව කර්මාන්ත හා තාක්ෂණික කලාප පිහිටුවීම හා දැනට පවත්නා කර්මාන්ත කලාප වැඩිදියුණු කිරීමත්ය. එසේම කර්මාන්ත අංශය සංවර්ධනයට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සැපයුම්දාම කළමනාකරණ මූලධර්ම වැඩිදියුණු කර යොදා ගනු ඇත. දිවයිනෙහි තෝරාගත් ප්‍රදේශයන්හි ඇති උකහා නොගත් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ අරමුණින් යුතුව ආර්ථික තීරයන් (Economic Corridors) පිහිටුවීමට රජය සැලසුම් කර ඇත. මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා තාක්ෂණික හුවමාරු වැඩසටහන් හා විශේෂ ණය කවුළු (Lending Window) හඳුන්වා දෙනු ලබන අතරම රාජ්‍ය ව්‍යාපාර සාර්ථක වාණිජ ආයතන බවට උසස් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ. කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආයෝජනය කිරීමට පෞද්ගලික අංශ දිරිමත් කරනු ඇත. රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රියාකාරීත්වය සඳහා සහය දීමෙන් වඩාත් වැඩි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයට පහසුවන පරිසරයක් ඇතිවනු ඇති අතර රාජ්‍ය අංශය කර්මාන්ත සඳහා ආයෝජනයට දිරිමත් වනු ඇත.

ඉහළ වෙළඳ කාර්යසාධනයක් හා ව්‍යාපාර හිතකාමී නීතිරීති නිර්මාණය කරමින් ගෝලීය ඒකාග්‍රතාව වැඩි කිරීම කෙරෙහි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්තිය යොමුවනු ඇත. ඒ අනුව වෙළඳපොළ අවස්ථා වැඩි කිරීමට නිදහස් වෙළඳ ප්‍රතිපත්ති හා කලාපීය සහයෝගය හරහා වෙළඳාම් පහසුකරණ සහ ආර්ථික ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කරනු ලැබේ. වඩාත් පුළුල් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්තියක් සකස් කිරීම, අධි තාක්ෂණික අපනයන නිමැවුම් නිෂ්පාදන ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා වන ආයතනය පිහිටුවීම හා පරිපාලනමය හා ලියාපදිංචි ක්‍රියාවලිය සරල කිරීම යන අරමුණු කරා වෙළඳ හා ආයෝජන මූලික කරගත් ආයෝජන යොමුවනු ඇත. අගය එකතුකළ අපනයන ප්‍රවර්ධන ක්‍රමෝපායන් අපනයන භාණ්ඩ විශේෂීකරණය දිරිමත් කිරීමට යොදාගනු ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ වඩාත් වටිනාම දූපත බවට පත්කිරීම හා පාරිසරික, සංස්කෘතික,

ඓතිහාසික හා අවදානම් යන සංචාරක ක්ෂේත්‍රයන්හි කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සංචාරක අංශයෙහි අරමුණ වේ. ඒ අනුව සංචාරක සංවර්ධන කලාප පිහිටුවනු ඇත. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් වැඩිපුර වියදම් කරන සංචාරකයින් දීර්ඝ කාලයක් මෙරට ගතකිරීම සඳහා ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වේ. තවද සංචාරක විවිධාංගීකරණය හා වෙළඳපොළ ක්‍රමෝපායන් තුළින් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට අවධානය යොමු කරනු ඇත.

7.7 යටිතල පහසුකම්

යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජනයන්, නිසි සබඳතාවය ඇතිකිරීම, මූලික පහසුකම් වෙත ප්‍රවේශ පහසුකම් වැඩි කිරීම මෙන්ම විදේශ ආයෝජනයන් අද්දවා ගැනීම සඳහාද අවස්ථාව සලසයි. මාර්ග සංවර්ධනය සැලකීමේදී, ක්‍රමානුකූලව සැලසුම් කරන ලද මාර්ග ජාලයක් මගින් මනා සබඳතාවයක් සහ භාණ්ඩ හා මගීන් හට කාර්යක්ෂම සංචලනයක් ලබාදීම සහ අඩුකරනු ලබන ප්‍රවාහන වියදම් මගින් ලෝක වෙළඳපොළේදී ශ්‍රී ලාංකීය නිෂ්පාදනවලට තරගකාරීත්වයක් ලබාදීම රජයේ අභිප්‍රාය වේ. මාර්ග පරිපාලනයේ සියළුම මට්ටම් ආවරණය වන පරිදි, ආරක්ෂාව සහ සැමට සම ප්‍රවේශය සහතික කරමින් කාර්යක්ෂම මාර්ග ජාලයක් ඇති කිරීම ඔස්සේ රටෙහි ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා මාර්ග අංශයෙහි ආයෝජන යොමු කරනු ලබයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව, ආරක්ෂිත බව සහ දැරිය හැකි පිරිවැය තහවුරු කරමින් ද, නව තාක්ෂණික සොයා ගැනීම් යොදා ගනිමින් ද, නිසි පරිදි බහු ප්‍රවාහන මාධ්‍යයන්ගේ ඒකාබද්ධතාවය තහවුරු කරමින් වඩාත් පුළුල් වූ බහු විධ ප්‍රවාහන මාධ්‍යයන්ගේ එකතුවක් තුළින් වර්තමාන සහ අනාගත මගී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ගොඩබිම් ප්‍රවාහනයෙහි අරමුණ වේ. ඒ අනුව, නාගරික සහ උප නාගරික ප්‍රදේශයන්හි දුම්රිය සහ බස් ප්‍රවාහනය නවීකරණය කිරීම රජයෙහි ප්‍රමුඛතාවයක් වේ. වාහන නවතා තැබීමේ පහසුකම සහිත බහු මාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන ඔස්සේ අන්තර්මාධ්‍ය සබඳතාවයට අනුග්‍රහය දක්වනු ඇත. නවීන බස් රථ සහ දුම්රිය මැදිරි සේවාවන් සඳහා එක් කිරීම ඔස්සේ මගීන් හට වැඩිපුර පහසුකම් සපයනු ඇත. වේයන්ගොඩ සහ පානදුර අතර විදුලි දුම්රිය හා මාර්ගය ස්ථාපනය කිරීම, දඹුල්ල හරහා කුරුණෑගල සහ හබරණ අතර දුම්රිය මාර්ගයක් තැනීම, මාර්ගස්ථ සිග්‍ර බස් (BRT), සැහැල්ලු දුම්රිය (LRT) ආදී නව ප්‍රවාහන මාධ්‍යයන් ඇති කිරීම ආදී නව ව්‍යාපෘති හඳුනාගෙන ඇත.

දේශීය සහ ජාත්‍යන්තර සබඳතාවය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් සහ ප්‍රවර්ධන කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම සඳහා වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධනය අවශ්‍ය බව වරාය සහ ගුවන් අංශය මගින් හඳුනාගෙන ඇත. වරාය යටිතල පහසුකම් සහ වරාය ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කරනු ඇත. ඊට සමගාමීව, ප්‍රධාන සංචාරක ගමනාන්තයන් ආවරණය වන පරිදි අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ ජලාශ ආශ්‍රිත ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් වැඩිදියුණු කරන අතර නැගී එන ආර්ථිකයන් සමග විවෘත අවකාශ ගිවිසුම් වලට එකතු වනු ඇත.

පාරිභෝගිකයාට උපායමාර්ගිකව ගෙවීමේ පහසුකම් සලසාදීම, සේවාවන්ගේ විශ්වාසනීයත්වය, අවම පරිසර බලපෑම් හා ආර්ථික පිරිවැය, බලශක්ති ප්‍රභවයන්ගේ විවිධාංගීකරණය මගින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම රාජ්‍ය බලශක්ති ප්‍රතිපත්ති වේ. එමනිසා “නිරසර සුපිරි හරිත බලශක්ති සංකල්ප” අනුව යමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හරහා බලශක්ති උත්පාදනය වැඩිකිරීමට රජය කැප වී ඇත. කුඩා හා මහා පරිමාන බලශක්ති උත්පාදන හා සුර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇත.

රටේ සියළු ජනතාවට පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව සඳහා සාධාරණ වූ ප්‍රවේශයක් ඇති කරලීම සඳහා රජය විසින් පුර්ණ අවධානය යොමු කර ඇත. ඒ අනුව මෙම අංශයේ උපායමාර්ග ප්‍රධාන වශයෙන් යොමු වනු ලබන්නේ නළ ජල පහසුකම් නොමැති නාගරික ප්‍රදේශ, ග්‍රාමීය හා වතු අංශයේ ප්‍රදේශ සඳහා අවශ්‍ය නළ ජල පහසුකම් ලබා දීමත් හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශ වලට අවශ්‍ය ආරක්ෂිත පානීය ජල පහසුකම් සැපයීමටය. රටේ පවත්නා වාණිජමය හා කර්මාන්ත අංශයේ ජල ඉල්ලුම සපුරාලීමට හැකි වන ලෙස අවශ්‍ය ආයෝජන වෙනද රජය විසින් යොමු වනු ලැබේ. තවද, ග්‍රාමීය හා වතු අංශයේ වැඩිදියුණු වූ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කෙරෙහිද ඉහළ ජල සහත්වයක් ඇති ප්‍රදේශ වලට නළ මළාපවහන/අපජල බැහැර කිරීමේ පද්ධති ස්ථාපිත කිරීමද සිදු කරනු ලැබේ.

නගර නිරසාර ලෙස සංවර්ධනය කිරීම තුළින් හා රටේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත පාරිසරික වශයෙන් නිරසාර, හරිත ආර්ථිකයක් සහිත මෙගා පොලිස් නගරයක් බවට පරිවර්තනය කිරීම තුළින් ව්‍යාපාර, කර්මාන්ත සහ සෘජු විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීමට අවශ්‍ය ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය විශාල නගර ස්ථාපනය කිරීම කෙරෙහි රටේ නාගරික සංවර්ධනය යොමු වී ඇත.

බස්නාහිර මහනගර පනත සම්මත කරගැනීම තුළින් බස්නාහිර සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා මහනගර සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ඇත. රටේ පවතින භූ විද්‍යාත්මක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් මෙම කලාපය වාණිජ, නාවික, ගුවන්, ප්‍රවාහන සහ සැපයුම් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ. බස්නාහිර පළාත් මහනගර සැලැස්ම මේ වන විටත් ආරම්භ කර ඇති අතර එමඟින් ආර්ථික වර්ධනය හා සෞභාග්‍ය, සමාජීය සමානාත්මතාවය හා එකමුතුකම, පාරිසරික තිරසාරත්වය සහ පුද්ගල සංතුෂ්ඨිය සාක්ෂාත් කරගැනීම අරමුණු වේ. උපායමාර්ගික නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා නගර 12ක් හඳුනාගෙන ඇති අතර ඉන් මහනුවර සහ ගාල්ල යන නගර වල සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

නිවාස අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීමට අපහසු ජන කණ්ඩායම් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගනිමින් සෑම පවුලක් සඳහාම පදිංචියට යෝග්‍ය හා දරා ගත හැකි මිලකට ලබා ගත හැකි නිවාසයක් හිමි කර ගැනීම තුළින් සියළු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම නිවාස අංශයේ අභිප්‍රායයි. ඊට අමතරව, රජයේ හා පෞද්ගලික අංශයේ දරා ගත හැකි කණ්ඩායම්වල නිවාස අවශ්‍යතා සපුරාලීමට රජය, පෞද්ගලික ආයෝජකයන්ට නිවාස අංශයේ ආයෝජනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ කාර්යය ද ඉටු කරනු ලබයි.

වාරිමාර්ග අංශයේ ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ පවතින ජලයෙහි අවකාශීය සුලභතාවය ඉහළ දැමීම, ජල භාවිතයේ කාර්යක්ෂමතාව සහ එලදායීතාවය ඉහළ නැංවීම, ජල සම්පත භාවිතා කරන්නන්ට එහි සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ උසස් කළමනාකරණයකින් යුතුව ප්‍රමාණවත් ලෙස අවශ්‍ය ජල ප්‍රමාණය සැපයීම වේ. ජලය භාවිතය අවම කිරීම සඳහා තීව්‍ර වගා ක්‍රම, බෝග විවිධාංගීකරණය හා වැඩි දියුණු කළ වාරි තාක්ෂණයන් භාවිතය ප්‍රවලිත කරමින් පවතී. වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධන අංශයේ ආයෝජන, ජලයෙහි අවකාශීය සුලභතාවය අවම කිරීම සහ ජලය එක් රැස්කර තබාගැනීමේ ධාරිතාවය ඉහළ නැංවීම සඳහා නව බහුකාර්ය වාරි යෝජනා ක්‍රම ඉදිකිරීම සහ අන්තර් නිමන හැරවීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. කුඩා වැව් සංවර්ධනයද සමගාමීව සිදු කෙරෙනු ඇත. ජල සම්පත් වල තිරසාරත්වය තහවුරු කිරීම හා භූගත ජල සම්පත් වල ගුණාත්මකභාවය නඩත්තු කිරීම සඳහා ගංගා නිමිත කළමනාකරණය සහ ජලධාරා ප්‍රදේශ ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

7.8 යහපාලනය

යහපාලනය සහතික කිරීම, රාජ්‍ය සේවා සැපයුම පිළිබඳ විශ්වාසවන්තභාවය වර්ධනය කිරීමට බලපාන අතර, රටේ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම පිණිස ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීම සහ අවසානයේ දී ජනතාවගේ සුභසාධනය සහතික කිරීම සඳහා තීරණාත්මක සාධකය වනු ඇත.

බහු වාර්ගික හා බහු සංස්කෘතික අනන්‍යතාවන් අතර සමාජ සහජීවනය ආරක්ෂා කර ගනිමින්, සමාජ - ආර්ථික සංවර්ධනය පිළිබඳ පොදු අරමුණ කරා ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින ජන විවිධත්වය වේදිකාවක් ලෙස භාවිතා කෙරෙනු ඇත. තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි හැඟෙන පරිදි සෑම පුරවැසියකුගේම අයිතීන් සහතික කිරීම පෙරදැරි කරගෙන දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන හා සංහිදියා ප්‍රයත්නයන් ශක්තිමත් කළ යුතුය. රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් හා සියලු රටවල් සමග ස්ථාවර සමීප සහයෝගී සබඳතාවයන් පවත්වා ගනිමින් නොබැඳි, නිදහස් සහ ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇත.

කාර්යක්ෂම නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලීන් කළමනාකරණය සඳහා නව තාක්ෂණය හා වෘත්තීය ප්‍රමිතීන් වර්ධනය හඳුන්වා දෙනු ඇත. ඒ අතරම, කළමනාකරණ ක්‍රමවේදයන් පරිවර්තනය කිරීම, ද්විකරණය වැළැක්වීම, ක්‍රමවේද සරල කිරීම, තාක්ෂණය භාවිතය වැඩි කිරීම, සෑම මට්ටමකම ධාරිතා වර්ධනය හා ප්‍රතිඵල පදනම් කරගත් කාර්යඵල ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දීම මගින් රාජ්‍ය සේවය ප්‍රතිස්ථාපනය කරනු ඇත.

7.9 පරිසර කළමනාකරණය

දේශගුණික විපර්යාසයන්හි බලපෑම් හැකිතාක් අවමකිරීම හරහා ජනතාවට, දේපලවලට හා ආර්ථිකයට ඇති විය හැකි ආපදා අවදානම අවම කර ගැනීම මගින්, ශක්තිමත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට පහසුකම් සලසමින් තිරසාර සංවර්ධනයක් කෙරෙහි යොමු වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා අතරම පාරිසරික ගුණාත්මක බව සහ ආරක්ෂාව තහවුරු කිරීම පරිසර කළමනාකරණය තුළින් බලාපොරොත්තු වේ. හරිත බලශක්ති නිෂ්පාදනය හා භාවිතය මෙන්ම පරිසර හිතකාමී වාහන භාවිතය සහ පරිසර හිතකාමී ප්‍රවාහනය දිරිගැන්වීම හරහා පරිසර දූෂණය සහ පරිසර හානිය පාලනය කරනු ඇත. වනජීවීන් හා මිනිසුන් අතර සාමකාමී සහජීවනය තහවුරු කරන

අතර ස්වභාවික වනාන්තර සහ වන වගා සංරක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

හානි සහ අලාභ පිළිබඳ දත්ත එකතු කිරීම සඳහා අවදානම ඇගයීමේ මෙවලම් වලින් සමන්විත විස්තීර්ණ මධ්‍යගත දත්ත ගබඩාවක් සමඟ බහු-උවදුරු පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපිත කරනු ඇත. මීට අමතරව සුදුසු රාජ්‍ය මූල්‍යමය පියවර හරහා ආර්ථික වශයෙන් වැදගත් අංශ සඳහා රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කරන අතරතුරදී ආපදා බලපෑම් වලට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් පුනරුත්ථාපනය සඳහා අමතර අරමුදලක් ස්ථාපිත කිරීමට පියවර ගනු ඇත. ආපදා ලිහිල් කිරීම සහ ආපදා අවදානම අවම කිරීම යන සංකල්පය ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වනු ඇත.

7.10 සමාජ ආරක්ෂණය

ජනගහනයේ ඇතැම් කොටස්වල, ප්‍රධාන වශයෙන් අවධානමට ලක්වූ සහ වරප්‍රසාද නොලත් ජනතාවගේ ජීවන තත්වය ගොඩනැගීමට සහ රටෙහි සංවර්ධනයට ඔවුන් දායක කරගැනීමට ඉලක්ක කර ගනිමින් හා විශේෂිත සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඔවුන් බලගැන්වීමට රජයේ විශේෂ අවධානය යොමුවී ඇත. වසර ගණනාවක සිට විවිධ සහනාධාර, සුභසාධන වැඩසටහන් සහ ජීවන තත්වය ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවද, එම සුභසාධන වැඩසටහන් නිසියාකාරව දිළිඳුබව පිටුදැකීමට ඉලක්කගත වී නොමැති බව විවිධ අධ්‍යයනයන් මගින් අනාවරණය වී ඇත. එමනිසා, සුභසාධන වැඩසටහන් සඳහා, අන්තර්කරණය සහ බැහැරකිරීම හා සම්බන්ධ ගැටළු වළක්වාලීමට එම වැඩසටහන් සඳහා ඇතුළත්වීමේ සහ පිටවීමේ පැහැදිලි ක්‍රමවේදයක් සහිත සියළු අංශ ඒකාබද්ධ කරගන්නාවූ සමාජ ආරක්ෂණ සහ ආධාර කළමනාකරණ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ පද්ධති හඳුන්වාදීම අවශ්‍ය වේ.

කාන්තාවන් බලගැන්වීම රජයේ මූලික ප්‍රමුඛතාවයක් වන අතර ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය අඩුකම, දේශපාලන ක්ෂේත්‍රයේ අවම කාන්තා දායකත්වය, කාන්තාවන්ට එරෙහිව පවතින හිංසනය සහ කාන්තා මූලික පවුල් වැනි හඳුනාගත් අභියෝග ජයගැනීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් රජය විසින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගනු ඇත. පලාත් පාලන ආයතනයන්වල කාන්තා නියෝජනය සියයට 25 දක්වා වැඩිකිරීම වැනි සුවිශේෂී ක්‍රමෝපායයන් මගින් කාන්තා සමානාත්මතාව ඇතිකරලීම සහ කාන්තාව සවිබලගැන්වීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරනු ලබයි. ළමුන්ගේ මානසික සහ ශාරීරික වර්ධනය සඳහා බාධා ඇතිකරනු ලබන ළමා මන්ද

පෝෂණය, ළමුන්ට එරෙහිව පවත්නා හිංසනය වැනි ගැටළු ඉවත්කර සියළුම ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීම සහ ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇත. එම තත්වය යටතේ හිංසාවෙන් තොර සංරක්ෂිත පරිසරයක් යටතේ ළමා අයිතීන් සුරැකීමට හා ළමා සංවර්ධනයට අවශ්‍ය අවස්ථා සැපයීමට රජය ප්‍රතිපත්ති හරහා සහතික වී ඇත. ළමුන්ට එරෙහි හිංසනය පිටුදැකීම අරමුණු කරගනිමින් “ශ්‍රී ලංකා ජාතික ක්‍රියාකාරී සැලැස්ම” දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

සාඵලාත්‍යාවය, විදේශීය සංක්‍රමණ ඉහල යාමේ ප්‍රවණතාවය හා මර්තනාවය වෙනස්වීම හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහල යමින් පවතියි. වර්ෂ 1981 දී සියයට 6.6 ක් වූ වැඩිහිටි ජනගහනය 2001 වර්ෂයේදී සියයට 9.2 ක් සහ 2012 වර්ෂයේ සියයට 12.2 ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම අගය 2041 දී දැනට පවතින අගයට සාපේක්ෂව දෙගුණ වීමක් අපේක්ෂා කෙරේ. වැඩිවෙමින් පවතින වැඩිහිටියන් රැක බලාගැනීමේ සේවා අවශ්‍යතාවය සපුරාලීම මෙන්ම, අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට සහය වීම ඉලක්ක කරගනිමින් වැඩිහිටියන් සුරැකුම් සේවාවේ ධාරිතාව වැඩිදියුණු කිරීමට සේවා ප්‍රමිතිකරණය සහ නියාමනය, සේවාවේ ගුණාත්මකභාවය ඉහල නංවාලීම සහ වැඩිහිටියන් සඳහා වඩාත් සරිලන සෞඛ්‍ය සේවා පහසුකම් ද ඉහල නංවාලනු ඇත. රජය විසින් සුව සේවා පහසුකම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට කටයුතු කරනු ඇත.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සමාජයෙන් ඉවත් නොකර ඔවුන්ගේ දායකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමට රජය පියවර ගෙන ඇත. ස්වාධීන පුද්ගලයෙකු ලෙස සංවර්ධනය වීම සහතික කරමින් විශේෂිත අවශ්‍යතා සහිත වුවත් හට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල්, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු මට්ටම්වල දැනට පවතින ක්‍රමවේදයන් ශක්තිමත් කරනු ඇත.

7.11 ප්‍රාදේශීය සංවර්ධනය

ප්‍රාදේශීය මට්ටමින් ඒ ඒ කලාපයන්හි පවතින සංවර්ධන විභවතාවයන්, විශේෂත්වයන් හා සම්පත්වල සමභාව විවිධතාව හඳුනා ගනිමින් ප්‍රජාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය “ප්‍රාදේශීය සංවර්ධන” අංශය යටතේ හඳුනාගෙන ඇත. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රමුඛතාවන් වන්නේ ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ කලාපයන් අතර අන්තර් සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, එම කලාප ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමඟ

වගුව 7.5 | රාජ්‍ය ආයෝජන වැඩසටහන - 2020 ඉලක්ක

| දර්ශකය | 2015 | 2020 |
|---|----------|---------|
| මානව සම්පත් සංවර්ධනය | | |
| පාසලේ රැඳී සිටීමේ ප්‍රතිශතය (1-11) (%) | 86 | 100 |
| අ.පො.ස (සා/පෙළ) මගින් අ.පො.ස (උ/පෙළ) විෂය ධාරා හැදෑරීමට සුදුසුකම් ලබන ප්‍රතිශතය | 69.33 | 80 |
| අ.පො.ස (උ/පෙළ) මගින් විශ්ව විද්‍යාලය අයදුම් කිරීමට සුදුසුකම් ලබන ප්‍රතිශතය (%) | 62.35 | 80 |
| රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නවක ඇතුළත්වීම් | 25,676 | 50,000 |
| නිපුණතා සංවර්ධනය සඳහා නව ඇතුළත්වීම් | 182,829* | 350,000 |
| තරුණ විරැකියා අනුපාතය (%) | 20.7 | 14.1 |
| ඩිජිටල් සාක්ෂරතාවය (%) | 25* | 40 |
| තාක්ෂණ ව්‍යාපාර බාහිරකරණයේ (IT/BPO) අපනයන ආදායම (ඇ.ඩො.මිලියන) | 910* | 5,000 |
| මාතෘ මරණ අනුපාතය (සජීවී උපත් 100,000 ට) | 34.2 | 25 |
| ලදරු මරණ අනුපාතය (සජීවී උපත් 1,000 ට) | 8.0 | 6.0 |
| බෝ නොවන රෝග නිසා සිදුවන අකල් මරණ (අවුරුදු 65 ට අඩු) | 18 | 9 |
| කාමිකර්මය | | |
| තෝරාගත් කෘෂිකාර්මික අපනයන එනම් පළතුරු, එළවළු, මල් හා විසිතුරු පැළෑටි, කුළුබඩු සහ වෙනත් අපනයන බෝග මගින් අපනයන ආදායම (ඇ.ඩො. බිලියන) | 0.5 | 1 |
| තේ, රබර් සහ පොල් මගින් අපනයන ආදායම (රු. බිලියන) | 295.3* | 565.5 |
| මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මගින් අපනයන ආදායම (ඇ.ඩො. බිලියන) | 0.2 | 1.5 |
| දියර කිරි වලින් ස්වයංපෝෂිත වීම (%) | 44 | 100 |
| කර්මාන්ත, වෙළඳ, ආයෝජන සහ සංචාරක | | |
| කර්මාන්ත අංශයේ රැකියා නියුක්තිය (මිලියන) | 2 | 3 |
| දළ දේශීය නිෂ්පාදනයට කර්මාන්ත අංශයේ දායකත්වය (%) | 28.5 | 30 |
| අපනයන ආදායම (ඇ.ඩො. බිලියන) | 11.1 | 17 |
| සංචාරකයින්ගේ පැමිණීම (මිලියන) | 1.79 | 4.5 |
| සංචාරක ආදායම (ඇ.ඩො. බිලියන) | 2.92 | 10 |
| යටිතල පහසුකම් | | |
| දුම්රිය මගින් මගී ගමනාගමනයට දක්වන දායකත්වය (%) | 5 | 10 |
| මුළු බහාළුම් මෙහෙයුම් (විස්සේ සම ඒකක '000) | 5.2 | 6.8 |
| පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද භාවිත කරමින් විදුලිය නිපදවීම් (%) | 11 | 20 |
| සමස්ත වාරි බිම් ප්‍රමාණය (හෙක්ටයාර්) | 744,983 | 850,000 |
| මුහුදට ගලා බසින ජල පරිමාව (MCM) | 28,000 | 21,500 |
| ආරක්ෂිත පානීය ජල ආවරණ අනුපාතය (%) | 86 | 100 |
| සනීපාරක්ෂක ආවරණ අනුපාතය (%) | 86.7** | 100 |
| පරිසරය | | |
| වනාන්තර ආවරණය (%) | 29.7 | 32 |
| සමාජ ආරක්ෂණ | | |
| කාන්තා ශ්‍රමබල දායකත්ව අනුපාතය (%) | 36 | 40 |
| පෙර පාසල් සඳහා ඇතුළත් කර ගැනීම් (%) | 95 | 100 |

*වර්ෂයට අදාළ දත්ත

**ගෘහයන් සඳහා නති භාවිතය

මූලාශ්‍රය : රාජ්‍ය ආයෝජන සැලැස්ම 2017-2020, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

බැඳුණු “ආර්ථික කලාපයන්” (Economic Zones) හා “බස්නාහිර පළාත් මහා නාගරිකය” (Western Province Megapolis) හරහා සම්බන්ධ කිරීම, “හුදකලා දුගී ජන සමූහ” (poverty pockets) හා අඩු දියුණු ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සංවර්ධනයේ ප්‍රාදේශීය විෂමතා අවම කිරීම, ස්වභාවික විපත් වල බලපෑමට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ ආශ්‍රිතව “විපත් අවදානම අවම කිරීමේ” ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ ප්‍රාදේශීය සංවර්ධන ප්‍රමුඛතාවන් වේ. තවද, දීර්ඝකාලීන සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ පවතින ස්වභාවික සම්පත් තිරසාර අන්දමින් භාවිතයට ගැනීමේ හා සංරක්ෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත. ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීම සඳහා මේ වන විට ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්, විමධ්‍යගත අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර “පොකුරු ගම්මාන 2,500 ක් යටතේ ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර පිහිටුවීම” ආදී විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

බිම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන මෙවැනි වැඩසටහන්වලට අමතරව ආර්ථික සංවර්ධනය, කර්මාන්ත හා තාක්ෂණික,

සංචාරක, කෘෂිකාර්මික, ධීවර යන ප්‍රධාන ආර්ථික අංශ ඉලක්ක කර ගනිමින් මහා ආර්ථික කලාප 45ක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. මේ යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 කුළ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, ආදායම් වැඩිදියුණු කිරීම හා ප්‍රාදේශීය කලාපයන් අතර සම්බන්ධතා ජාලයක් බිහිකිරීමට අපේක්ෂා කෙරේ.

රාජ්‍ය ආයෝජන වැඩසටහනෙහි සඳහන් වන එක් එක් අංශයට අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම තුළින් පංචවිධ සංවර්ධන අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමටත් රට තුළ ආයෝජනයට හිතැති පරිසරයක් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එබැවින්, මෙම හඳුනාගත් ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් කාලානුරූපීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළ සියළු පාර්ශවයන් ධෛර්යමත් කරන අතර එමගින් අපේක්ෂිත ඉහළ-ආදායම් තත්ත්වයට ළඟා වීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

අයවැය
මූලධර්මය

08


8.1 සමාලෝචනය

සංවර්ධනය ප්‍රමුඛ කරගත් 2016 අයවැය ලේඛණය, එම වර්ෂයේදී අපේක්ෂාකල ආදායම්ට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් වියදම් අවශ්‍යතා සඳහා වෙන්කරනු ලැබීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු සාධක විය. එම ආදායම් වියදම් පරතරය මුදල් වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ණය සීමාව තුළ දේශීය හා විදේශීය මූල්‍ය මඟින් මූල්‍යනය කරන ලදී. 2016 වර්ෂයේ අයවැය හිඟය මූල්‍යනය සඳහා ප්‍රධාන වශයෙන් ද්වි පාර්ශවීය, බහු පාර්ශවීය සහ වාණිජ පහසුකම්වලින් සමන්විත විදේශීය මූල්‍ය මඟින් සැලකිය යුතු දායකත්වයක් ලැබිණි. සමාලෝචිත වර්ෂයේ අයවැය හිඟය පියවීම සඳහා යොදාගනු ලැබූ විදේශීය මූල්‍ය අතුරින් වර්ෂය තුළ ක්‍රියාත්මක වූ විදේශ මූල්‍යයන් සහිත සංවර්ධන ව්‍යාපෘති මඟින් ලද අරමුදල් මෙන්ම ජාත්‍යන්තර ණය නිකුත් මඟින් ලද අරමුදල්ද ප්‍රමාණාත්මක ලෙස මෙම හිඟය පියවීම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නා ලදී.


කෙටිකාලීන වගකීම් මැදි හා දිගුකල් දක්වා විතැන් කිරීමට දේශීය මූල්‍ය උපාය මාර්ග මූලික වශයෙන් උපයෝජනය කරගනු ලැබීය. එමනිසා, දිගු පරිච්ඡේද කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් දේශීය මූල්‍යයන්හි සැලකිය යුතු කොටසක් සනිටුහන් කල බැවින් බැංකු ණය ගැනීම් වැනි කෙටිකාලීන ණය උපකරණ මත රඳා පැවැත්ම පැහැදිලිලෙස අඩුවීමක් දක්නට ලැබිණි.

අයවැය හිඟය මූල්‍යනය කිරීමේ මැදි කාලීන උපායමාර්ග දේශීය මූල්‍ය දෙසට නැඹුරුවෙමින් පවතී. රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණයෙහි නැඹුරුවක් ලෙස මූල්‍ය හිඟය අඩුකිරීමට පුරෝකචනය කිරීම නිසා මධ්‍ය කාලීන මූල්‍ය අවශ්‍යතාවයන් ළඟාකර ගැනීමට පහසුවෙයි. නිදසුනක් ලෙස, 2016 දී සමස්ත මූල්‍යයෙන් සියයට 61 ක් වූ විදේශ මූල්‍යයන් 2020 දී සියයට 15 දක්වා අඩු කිරීමට පුරෝකචනය කිරීම දැක්විය හැකිය.

රූප සටහන 8.1 | රාජ්‍ය ණය සංයුතිය



8.2 රූප සටහන | දේශීය ණය දළ දේශීය නිෂ්පාතයේ ප්‍රතිශතයක් ලෙස : 2009 - 2016



8.2 රාජ්‍ය ණය ගැනීමේ වැඩසටහන-2016

2016 අයවැය ලේඛනය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද විසර්ජන කෙටුම්පතෙහි ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,699 ක් වූ අතර එම සීමාව 2015 අංක 16 දරන විසර්ජන පනත මඟින් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.

ඉහත රුපියල් බිලියන 1,699 ක ණය සීමාවෙන්, සත්‍ය ණය ගැනීම් ප්‍රමාණය රු. බිලියන 1,519 ක් වූ අතර ඒ සඳහා දේශීය මූල්‍ය වලින් රුපියල් බිලියන 945 ක් සහ විදේශීය මූල්‍ය වලින් රුපියල් බිලියන 574 ක ප්‍රමාණයක් සපයා ගනු ලැබීය. විදේශීය මූල්‍ය වලින් ණය ලබා ගැනීම් තුළ; ජාත්‍යන්තර වෙළඳපලෙහි ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් ලබාගත් රුපියල් බිලියන 218 ක්ද, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම මඟින් ලබාගත් රුපියල් බිලියන 102 ක්ද සංවර්ධන ප්‍රතිපත්ති, ව්‍යාපෘති හා වැඩසටහන් ණය සඳහා ලද රුපියල් බිලියන 254 ක්ද අඩංගු විය. 2016 වර්ෂයේ රුපියල් බිලියන 1,519 ක දළ ණය ගැනීම් ප්‍රමාණය 2015 වර්ෂයේ රුපියල් බිලියන 1,745 ක්වූ එම ප්‍රමාණයට සාපේක්ෂව සියයට 13 ක පහළ යාමක් සනිටුහන් කරයි.

2016 වර්ෂයේ රුපියල් බිලියන 945 ක මුළු දේශීය ණය ගැනීම් ප්‍රමාණය 2015 හි රුපියල් බිලියන 1,188 ක් වූ එම ප්‍රමාණයට සාපේක්ෂව සියයට 20 ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම අඩුවීම ප්‍රධාන වශයෙන් 2015 වර්ෂයේදී බැංකු අයිතවෙන් කොටසක් පියවීම හා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් වලින් කොටසක් පියවීම නිසා පෙන්නුම් කරයි.

8.1 වගුව | ණය ගැනීම් සඳහා අනුමත සීමා සහ එම සීමා භාවිතය

(රු.මිලියන)

| අයිතමය | 2015 | | 2016 | |
|----------------|------------|-----------|------------|-----------|
| | අනුමත සීමා | භාවිතය | අනුමත සීමා | භාවිතය |
| දළ ණය ගැනීම් | 1,780,000 | 1,744,524 | 1,699,000 | 1,519,485 |
| දේශීය | 1,222,000 | 1,188,154 | 1,180,000 | 945,236 |
| විදේශීය | 558,000 | 556,370 | 519,000 | 574,249 |
| සමස්ථ මූල්‍යනය | 1,780,000 | 1,744,524 | 1,780,000 | 1,519,485 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව

8.3 දේශීය මූල්‍යනය

8.3.1 ශුද්ධ දේශීය මූල්‍යනය

රුපියල් බිලියන 248 ක් වූ 2016 වර්ෂයේදී අයවැය හිඟය මූල්‍යනය සඳහා දේශීය මූලාශ්‍රයන්ගෙන් ලබාගත් ශුද්ධ ණය ගැනීම් සියයට 58 කින් අඩුවීමක් පෙන්නුම් කරන අතර මෙය අයවැය හිඟයෙන් සියයට 38 කි. 2016 අයවැය හිඟය මූල්‍යනයට ශුද්ධ ණය ගැනීම් වලින් රුපියල් බිලියන 328 ක ප්‍රමාණයක් ගනුදෙනු කලහැකි ණය උපකරණ මඟින් ලබා ගත් අතර එම වර්ෂය තුළ ශුද්ධ දේශීය මූල්‍යනය සඳහා රුපියල් බිලියන 328 ක් වූ ගනුදෙනු කලහැකි ණය උපකරණවල දායකත්වය 2015 වර්ෂයේ රුපියල් බිලියන 639 ක ප්‍රමාණයට සංසන්දනාත්මකව විශාල අඩු වීමකි. මෙයින් රුපියල් බිලියන 79.4 ක ගනුදෙනු කලනොහැකි ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇත.

8.2 වගුව | රජයේ අයවැය හිඟය ශුද්ධ දේශීය ප්‍රභවයන්ගෙන් මූල්‍යනය 2015 සහ 2016


| අයිතමය | වටිනාකම (රු. බිලියන) | | මුළු ප්‍රමාණයේ % ලෙස | |
|---|----------------------|--------|----------------------|-------|
| | 2015 | 2016 | 2015 | 2016 |
| ස්වරූපය අනුව | 592.7 | 248.4 | 100 | 100 |
| ණය උපකරණ අනුව | 607.7 | 327.8 | 102.5 | 132 |
| භාණ්ඩාගාර බැඳුම්කර * | 442.6 | 349.8 | 74.7 | 140.8 |
| භාණ්ඩාගාර බිල්පත් * | -26.4 | 98.5 | -4.4 | 39.6 |
| රුපියල් ණය | -31.4 | 0 | -5.3 | 0 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 223 | -120.5 | 37.6 | -48.5 |
| උපකරණ නොවන ණය | -15 | -79.4 | -2.5 | -32 |
| ශ්‍රී ලංකා මහ බැංකු තාවකාලික අත්තිකාරම් | 7.2 | -67.8 | 1.2 | -27.3 |
| වෙනත් | -22.3 | -11.5 | -3.8 | -4.6 |
| පරිනතිය අනුව | 592.7 | 248.4 | 100 | 100 |
| මැදි කාලයේ සිට දිගු කාලය දක්වා | 634.1 | 229.3 | 107 | 92.3 |
| භාණ්ඩාගාර බැඳුම්කර * | 442.6 | 349.8 | 74.7 | 140.8 |
| රුපියල් ණය | -31.4 | 0 | -5.3 | 0 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 223 | -120.5 | 37.6 | -48.5 |
| කෙටිකාලීන | -41.4 | 19.1 | -7 | 7.7 |
| භාණ්ඩාගාර බිල්පත් * | -26.4 | 98.5 | -4.4 | 39.6 |
| ශ්‍රී ලංකා මහ බැංකු තාවකාලික අත්තිකාරම් | 7.2 | -67.8 | 1.2 | -27.3 |
| වෙනත් | -22.3 | -11.5 | -3.8 | -4.6 |
| ගනුදෙනු කළ හැකි ස්වභාවය අනුව | 592.7 | 248.4 | 100 | 100 |
| ගනුදෙනු කළ හැකි | 639.2 | 327.8 | 107.8 | 132 |
| භාණ්ඩාගාර බිල්පත් * | -26.4 | 98.5 | -4.4 | 39.6 |
| භාණ්ඩාගාර බැඳුම්කර * | 442.6 | 349.8 | 74.7 | 140.8 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 223 | -120.5 | 37.6 | -48.5 |
| ගනුදෙනු කළ නොහැකි | -46.5 | -79.4 | -7.8 | -32 |
| ආයතන අනුව | 592.7 | 248.4 | 100 | 100 |
| බැංකු | 291.8 | 139.9 | 49.2 | 56.3 |
| ශ්‍රී ලංකා මහ බැංකුව | 80.3 | 183 | 13.5 | 73.7 |
| වාණිජ බැංකුව | 211.6 | -43.1 | 35.7 | -17.4 |
| බැංකු නොවන අංශය | 300.9 | 108.5 | 50.8 | 43.7 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

*විදේශිකයන් විසින් කරන ලද ආයෝජන හැර

වර්ෂය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ වලට වඩා එම බිල්පත් ආපසු ගෙවීම් වැඩිවූ නිසා ණය ගැනීම් රුපියල් බිලියන 98.5 ක ශුද්ධ ගලා ඒමක් ලෙස පෙන්නුම් කරන ලදී. එය 2015 වර්ෂයේ රුපියල් බිලියන 26.4 ක ශුද්ධ ගලායාම් සමඟ සැසඳූ විට ශුද්ධ දේශීය මූල්‍යනයෙහි සියයට 39.6 වැඩි වීමක් ලෙස 2016 වර්ෂයේදී පෙන්නුම් කරයි. එම වර්ෂයේදී ගනුදෙනු කළ නොහැකි ණය උපකරණ මඟින් ලබාගත් ණය මුදල් රුපියල් බිලියන 79.4 ක් ආපසු ගෙවන ලද අතර එයින් ප්‍රධාන වශයෙන් රුපියල් බිලියන 67.8 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් නිරවුල් කිරීමේදී සමන්විත විය.

8.3 රුප සටහන | ශුද්ධ දේශීය මූල්‍යනයේ උපතනීන්



8.4 දේශීය ණය

විදේශීය ආයෝජකයින් වෙත රුපියල් අගයෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර හැර 2016 වර්ෂය අවසාන වන විට තිබූ රජයේ දේශීය

ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,342 ක් වූ අතර එය 2015 වර්ෂය අවසානයේ රුපියල් බිලියන 4,959 ක ප්‍රමාණය සමඟ සැසඳීමේදී සියයට 7.7 ක වැඩි වීමක් ලෙස පෙන්නුම් කරයි.


8.4.1 දේශීය ණය සංයුතිය

8.4.1.1 ස්වරූපය අනුව සංයුතිය

2016 වර්ෂයේ අවසානයට රජයේ මුළු දේශීය ණය සඳහා භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල දායකත්වය පිලිවෙලින් සියයට 69.5 ක්, සියයට 14.6 ක් සහ සියයට 10.7 ක් වූ අතර 2015 වර්ෂයේ අවසානයට සියයට 13.3 ක් වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2016 වර්ෂය අවසානය වන විට සියයට 14.6 දක්වා වැඩිවී ඇත. ඉතිරිය ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් (සියයට 1.6), රුපියල් ණය (සියයට 0.5) හා වෙනත් ණය (සියයට 3.1) මඟින් සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබාගත් තාවකාලික අත්තිකාරම් වලින් කොටසක් පියවනු ලැබීම නිසා 2015 වර්ෂයේ පැවති සියයට 3 ක අත්තිකාරම් ප්‍රමාණය 2016 වර්ෂයේ දී සියයට 1.6 දක්වා අඩුවී ඇත.

2016 දී භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 3,715 ක් වූ අතර එය 2015 වර්ෂයට සාපේක්ෂව සියයට 8 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. රුපියල් බිලියන 780 ක් වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2015 ට සාපේක්ෂව සියයට 2 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය සුළු වශයෙන් සියයට 2 කින් අඩුවී 2016 වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 572 ක් විය.

8.4 රුප සටහන | දේශීය ණය සංයුතිය



8.3 වගුව | නොපියවූ රජයේ දේශීය ණය (අ)

| අයිතමය | රු.මිලියන | | | | | | | |
|--------------------------------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු දේශීය ණය | 2,400,955 | 2,565,662 | 2,804,085 | 3,232,813 | 3,832,825 | 4,277,783 | 4,959,196 | 5,341,507 |
| ස්වරූපය අනුව | | | | | | | | |
| රුපියල් ණය | 112,292 | 87,709 | 61,961 | 58,386 | 55,518 | 55,518 | 24,088 | 24,088 |
| භාණ්ඩාගාර බිල්පත් | 441,032 | 514,442 | 590,885 | 629,070 | 700,137 | 694,767 | 658,240 | 779,581 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 1,513,512 | 1,643,887 | 1,819,251 | 2,095,054 | 2,452,360 | 2,844,054 | 3,305,248 | 3,714,787 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 168,079 | 173,877 | 183,845 | 222,994 | 369,215 | 391,083 | 668,458 | 572,199 |
| තාවකාලික අත්තිකාරම් | 73,881 | 77,879 | 94,743 | 111,292 | 109,167 | 143,898 | 151,132 | 83,307 |
| වෙනත් | 92,160 | 67,869 | 53,400 | 116,017 | 146,428 | 148,463 | 152,031 | 167,545 |
| පරිනතිය අනුව | | | | | | | | |
| කෙටිකාලීන | 560,646 | 619,549 | 698,190 | 813,273 | 909,156 | 941,162 | 913,291 | 968,396 |
| භාණ්ඩාගාර බිල්පත් | 441,032 | 514,442 | 590,885 | 629,070 | 700,137 | 694,767 | 658,240 | 779,581 |
| තාවකාලික අත්තිකාරම් | 73,881 | 77,879 | 94,743 | 111,292 | 109,167 | 143,898 | 151,132 | 83,307 |
| වෙනත් | 45,733 | 27,228 | 12,562 | 72,911 | 99,852 | 102,498 | 103,920 | 105,508 |
| මැදි කාලයේ සිට දිගු කාලය දක්වා | 1,840,309 | 1,946,113 | 2,105,895 | 2,419,541 | 2,923,670 | 3,336,620 | 4,045,905 | 4,373,111 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 1,513,512 | 1,643,887 | 1,819,251 | 2,095,054 | 2,452,360 | 2,844,054 | 3,305,248 | 3,714,787 |
| රුපියල් ණය | 112,292 | 87,709 | 61,961 | 58,386 | 55,518 | 55,518 | 24,088 | 24,088 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 168,079 | 173,877 | 183,845 | 222,994 | 369,215 | 391,083 | 668,458 | 572,199 |
| වෙනත් | 46,426 | 40,640 | 40,838 | 43,107 | 46,577 | 45,966 | 48,111 | 62,037 |
| ගනුදෙනු කල හැකි ස්වභාවය අනුව | | | | | | | | |
| ගනුදෙනු කල හැකි | 2,122,623 | 2,332,206 | 2,593,981 | 2,947,118 | 3,521,712 | 3,929,904 | 4,631,946 | 5,066,567 |
| භාණ්ඩාගාර බිල්පත් | 441,032 | 514,442 | 590,885 | 629,070 | 700,137 | 694,767 | 658,240 | 779,581 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 1,513,512 | 1,643,887 | 1,819,251 | 2,095,054 | 2,452,360 | 2,844,054 | 3,305,248 | 3,714,787 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 168,079 | 173,877 | 183,845 | 222,994 | 369,215 | 391,083 | 668,458 | 572,199 |
| ගනුදෙනු කල නොහැකි | 278,332 | 233,456 | 210,104 | 285,695 | 311,113 | 347,879 | 327,251 | 274,940 |
| හිමිකම අනුව | | | | | | | | |
| බැංකු | 705,766 | 691,716 | 886,221 | 1,060,317 | 1,433,773 | 1,669,882 | 1,924,036 | 2,114,901 |
| ශ්‍රී ලංකා මහ බැංකුව | 109,593 | 78,376 | 263,330 | 265,198 | 112,396 | 267,677 | 256,050 | 414,950 |
| භාණ්ඩාගාර බිල්පත් | 37,451 | 2,993 | 169,797 | 154,005 | 3,053 | 123,496 | 104,754 | 331,389 |
| තාවකාලික අත්තිකාරම් | 73,881 | 77,879 | 94,743 | 111,292 | 109,167 | 143,898 | 151,132 | 83,307 |
| වෙනත් | -1,739 | -2,496 | -1,210 | -99 | 176 | 282 | 164 | 254 |
| වාණිජ බැංකු | 596,173 | 613,341 | 622,893 | 795,119 | 1,321,377 | 1,402,205 | 1,667,986 | 1,699,951 |
| රුපියල් ණය | 17,251 | 17,615 | 16,234 | 15,870 | 15,870 | 15,870 | 15,870 | 15,870 |
| භාණ්ඩාගාර බිල්පත් | 160,081 | 220,358 | 185,756 | 219,748 | 443,951 | 278,296 | 340,664 | 244,139 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 188,576 | 162,215 | 206,547 | 244,770 | 386,398 | 595,067 | 517,613 | 731,942 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | 168,079 | 173,877 | 183,845 | 222,994 | 369,215 | 391,083 | 668,458 | 572,199 |
| වෙනත් | 62,186 | 39,276 | 30,511 | 91,737 | 105,943 | 121,890 | 125,382 | 135,802 |
| හිමිකම අනුව | 596,172 | 613,340 | 622,892 | 795,119 | 1,321,377 | 1,402,205 | 1,667,986 | 1,699,951 |
| රාජ්‍ය බැංකු | 167,860 | 138,708 | 193,698 | 283,426 | 435,111 | 527,641 | 507,164 | 506,647 |
| වෙනත් | 428,313 | 474,632 | 429,194 | 511,693 | 886,267 | 874,564 | 1,160,822 | 1,193,304 |
| බැංකු නොවන අංශය | 1,695,189 | 1,873,945 | 1,917,864 | 2,172,496 | 2,399,053 | 2,607,901 | 3,035,160 | 3,226,606 |
| ණය උපකරණ අනුව | 1,696,189 | 1,873,945 | 1,917,864 | 2,172,496 | 2,399,053 | 2,607,901 | 3,035,160 | 3,226,606 |
| රුපියල් ණය | 95,040 | 70,094 | 45,727 | 42,516 | 39,648 | 39,648 | 8,118 | 8,218 |
| භාණ්ඩාගාර බිල්පත් | 243,499 | 291,091 | 235,333 | 255,317 | 253,133 | 292,975 | 212,822 | 204,052 |
| භාණ්ඩාගාර බැඳුම්කර | 1,324,936 | 1,481,672 | 1,612,704 | 1,850,284 | 2,065,962 | 2,248,987 | 2,787,635 | 2,982,845 |
| වෙනත් | 31,713 | 31,089 | 24,100 | 24,379 | 40,310 | 26,291 | 26,585 | 31,490 |
| හිමිකම අනුව | 1,695,189 | 1,873,945 | 1,917,864 | 2,172,496 | 2,399,053 | 2,607,901 | 3,035,160 | 3,226,606 |
| ජාතික ඉතිරිකිරීමේ බැංකුව | 257,084 | 286,514 | 314,319 | 330,150 | 358,243 | 379,877 | 428,236 | 426,771 |
| ඉතිරි කිරීමේ ආයතන හා පුද්ගලයන් | 410,540 | 482,305 | 436,221 | 408,827 | 350,562 | 441,106 | 592,220 | 556,750 |
| සේවක අර්ථ සාධක අරමුදල | 806,192 | 861,341 | 950,474 | 1,173,870 | 1,393,458 | 1,474,244 | 1,614,256 | 1,778,276 |
| රක්ෂණ සමාගම් | 34,490 | 31,089 | 34,356 | 33,768 | 30,849 | 30,536 | 50,597 | 76,944 |
| මූල්‍ය සමාගම් | 10,756 | 12,856 | 11,064 | 17,040 | 27,839 | 59,667 | 55,587 | 68,097 |
| වෙනත් | 176,127 | 198,090 | 171,431 | 208,841 | 238,102 | 222,470 | 294,265 | 1,021,559 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
 (අ) විදේශිකයින් විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන හැර


8.4.1.2 කල් පිරීම අනුව සංයුතිය

2016 වර්ෂය අවසාන වන විට රජයේ මුළු දේශීය ණය සංයුතිය තුළ මැදි කාලයේ සිට දිගු කාලය තෙක් එනම් වර්ෂයකට වැඩි කාලයක් තුළ කල්පිරෙන ණය ප්‍රමාණය සියයට 82 කින් සමන්විත වූ අතර කෙටි කාලීන එනම් වර්ෂයකට අඩු කාලයක් තුළ කල්පිරෙන ණය ප්‍රමාණය සියයට 18 ක් විය.

මැදි කාලයේ සිට දිගු කාලය තෙක් කල්පිරෙන මුළු ණය ප්‍රමාණය තුළ රුපියල් බිලියන 3,715 ක් වූ (සියයට 85 ක) භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළත් වූ අතර ඉතිරි සියයට 15 තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සියයට 13 කින්ද රුපියල් ණය සියයට 0.6 කින් ද වෙනත් ණය සියයට 1.4කින් ද සමන්විත විය.

ඉහත 8.5 වගුවෙහි සඳහන් දේශීය ණය පරිනතවීමේ රටාව අනුව, දේශීය ණයවලින් සියයට 50 ක් ඉදිරි වර්ෂ 3 තුළදී පරිනත වෙයි. එම නිසා රජය කෙටිකාලීනව පරිණතවන ණය නිදහස් කරමින් දිගු කාලීන පරිනත කාලයක් ඇති ණය ලබා ගැනීමට කටයුතු කර ඇත.

8.5 රූපසටහන | දේශීය ණය පරිණතවීමේ ව්‍යුහය



8.4.1.3 ගනුදෙනු කිරීමට ඇති හැකියාව අනුව සංයුතිය

වර්ෂ කිහිපයක් මුළුල්ලේ පැවති ගනුදෙනු කල හැකි ණය උපකරණ මඟින් ලබා ගන්නා ණය වැඩි වශයෙන් භාවිතයට ගැනීමේ ප්‍රවණතාවය තවදුරටත් 2016 වර්ෂය තුළදී ද අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ගනුදෙනු කල හැකි ණය උපකරණ මඟින් ලබාගත් ප්‍රමාණය රුපියල් බිලියන 5,067 තෙක් 2015 ට වඩා සියයට 9.4 කින් වැඩි විය. 2016 අවසානයේදී මුළු දේශීය ණය වලින් ගනුදෙනු කල හැකි ණය උපකරණ මඟින් ලබා ගත් ණය සියයට 95 ක් වූ අතර ගනුදෙනු කල නොහැකි ණය උපකරණ මඟින් ලබාගත් ණය සියයට 5 ක් (රුපියල් බිලියන 275) විය. ගනුදෙනු කල හැකි ණය උපකරණ මඟින් ලබාගත්

රුපියල් බිලියන 5,067 ක මුළු ණය කළඹෙහි (දේශීය ණය වලින් සියයට 95 ක්) භාණ්ඩාගාර බැඳුම්කර සියයට 69.5 ක් නියෝජනය කරන අතර භාණ්ඩාගාර බිල්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල කොටස් සියයට 14.6 සහ 10.7 බැගින් විය.

8.6 රූපසටහන | ගනුදෙනු කිරීමට ඇති හැකියාව අනුව සංයුතිය

ගනුදෙනු කිරීමට ඇති හැකියාව අනුව සංයුතිය : 2005



ගනුදෙනු කිරීමට ඇති හැකියාව අනුව සංයුතිය : 2016



8.4.1.4 දේශීය ණයෙහි හිමිකාරත්වය

පෙර වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂය අවසානයේදී බැංකු හා බැංකු නොවන අංශයන්හි රජයේ දේශීය ණය වල හිමිකාරත්වය පිළිවෙලින් සියයට 10 කින් හා සියයට 6 කින් වැඩි වී ඇත. එහෙත් මුළු නොපියවූ දේශීය ණය වලින් 2015 වර්ෂය අවසානයට බැංකු නොවන අංශයේ පැවති සියයට 61.2 ක කොටස 2016 වර්ෂය අවසානයේදී සියයට 60.4 දක්වා අඩුවී ඇති අතර බැංකු අංශයේ කොටස 2015 වර්ෂයට සාපේක්ෂව සුළු වශයෙන් වැඩිවී ඇත.


8.5 දේශීය ණය සේවා ගෙවීම්

2016 වර්ෂයේ රුපියල් බිලියන 1,057 ක රජයේ දේශීය ණය සේවා ගෙවීම්, 2015 වර්ෂයේ රුපියල් බිලියන 918 ක් වූ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 15 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මුළු ණය සේවා ගෙවීම් වලින් රුපියල් බිලියන 572 (සියයට 54 ක්) ණය ආපසු ගෙවීම් වන අතර ඉතිරි රුපියල් බිලියන 484 (සියයට 46 ක) ප්‍රමාණය ණය පොළී ගෙවීම් නියෝජනය කරයි. පෙර වර්ෂයට වඩා 2016

වර්ෂයේදී ණය ආපසු ගෙවීම් හා පොළී ගෙවීම් පිළිවෙලින් රුපියල් බිලියන 49 කින් හා රුපියල් බිලියන 90 කින් වැඩිවී ඇත.

සමස්ත දේශීය ණය සේවා ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2015 වර්ෂයේ පැවති සියයට 8.4 සිට 2016 වර්ෂයේදී සියයට 8.9 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි. දේශීය පොළී ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 3.6 සිට සියයට 4.1 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීය ණය ආපසු ගෙවීම් 2015 සහ 2016 වර්ෂවලදී සියයට 4.8 කි. 2016 වර්ෂයේ ආදායම් වැඩිවීමේ වේගය ණය ආපසු ගෙවීමේ වේගයට වඩා වැඩිවීම 2015 වර්ෂයේදී සියයට 63.1 ක් වූ රජයේ ආදායමට සාපේක්ෂව දේශීය ණය සේවා ගෙවීම් සියයට 62.7 ක් දක්වා අඩුවීමට හේතුවිය. ණය සේවා ගෙවීම්වල වැඩිවීමෙහි සියයට 15.1 කට සංසන්දනාත්මකව රජයේ ආදායම සියයට 15.9 කින් වැඩිවීම නිසා, 2016 වර්ෂයේ රජයේ ආදායමට සාපේක්ෂව ණය සේවා ගෙවීම් සියයට 62.7 දක්වා අඩුවීමට හේතුවිය.

8.7 රුපසටහන | දළ දේශීය නිෂ්පාදිතයේ හා මුළු රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස දේශීය ණය සේවා ගෙවීම් 2006 - 2016



8.4 වගුව | දේශීය ණය සේවාකරණ ගෙවීම් (රු. මිලියන)

| වර්ෂය | ණය ආපසු ගෙවීම් | පොළී ගෙවීම් | එකතුව |
|-------|----------------|-------------|-----------|
| 2006 | 247,536 | 133,787 | 381,323 |
| 2007 | 252,165 | 161,370 | 413,535 |
| 2008 | 258,720 | 182,198 | 440,918 |
| 2009 | 401,296 | 273,977 | 675,273 |
| 2010 | 389,672 | 297,127 | 686,799 |
| 2011 | 439,894 | 288,134 | 728,028 |
| 2012 | 415,441 | 317,659 | 733,100 |
| 2013 | 496,042 | 354,706 | 850,748 |
| 2014 | 449,554 | 327,934 | 777,488 |
| 2015 | 523,824 | 394,289 | 918,113 |
| 2016 | 572,442 | 484,182 | 1,056,624 |

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

8.6 විදේශ මූල්‍යයන්

අයවැය පරතරය පියවීම හා දේශීය ඉතුරුම් හා ආයෝජන පරතරය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන මට්ටම පවත්වා ගනිමින් ආර්ථික වර්ධනය ඇතිකර ගැනීම සඳහා විදේශ අරමුදල් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6-8ක පමණ ප්‍රමාණයක රාජ්‍ය ආයෝජනයක් වාර්ෂිකව පවත්වාගෙන යාම සඳහා රජය කැපවී සිටී. මෑත කාලීන විදේශ මූල්‍යයන ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික සංවර්ධන සමායතනය, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, චීනය, ඉන්දියාව, කොරියාව, සෞදි අරාබිය, කුවේටය සහ ඔපෙක් අරමුදල මඟින් ලබාගන්නා සහනදායී මූල්‍යයන්ගෙන් සමන්විත වේ. ආනයන සහ ධාරිතා වර්ධනය සඳහා යොදවා ගනු ලබන දේශීය මූල්‍යයන්ට පරිපූරක වශයෙන් ආනයන - අපනයන බැංකු හරහා ලබාගත් අර්ධ සහන ණය සහ වෙළඳපොළ ණය හේතුවෙන් විදේශ සම්පත්වල සාම්ප්‍රදායික ව්‍යුහය වෙනස් වී ඇත.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයට උත්ශ්‍රේණිගතවීමත් සමග, මෙරටට ලැබෙන්නාවූ සහනදායී ණය ප්‍රමාණය සීමා විය. එබැවින්, සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන මූල්‍යයන අවශ්‍යතාවය, සාම්ප්‍රදායික ණය දෙන ආයතනවලින් ලබාදෙන ණයවලට අමතරව, අපනයන ණය හා වාණිජමය ණයවර ඇතුළු සහනදායී නොවන ණය ලෙස අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීම හරහා අතිරේකව සපයා ගත යුතු අතර මධ්‍යම මහාමාර්ග පද්ධතිය වැනි විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සම්පාදනයේ දී දේශීය හා විදේශීය සහනදායී, සහනදායී නොවන හා මිශ්‍ර ආදී සියළු විකල්පයන් සොයා බැලිය යුතුය.

තවද, රජයේ මූල්‍යයන අවශ්‍යතා සපයා ගනු ලබන මූලාශ්‍රයන්ගේ විවිධාංගීකරණය සඳහා විශාල ලෙස අවස්ථා ලබාදෙන මාර්ගයක් ලෙස ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අතර, දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මෙන්ම ප්‍රධාන සංවර්ධන සහකරුවන් ලෙස චීනය, ජපානය, මැද පෙරදිග යන ද්විපාර්ශ්වික සංවර්ධන පාර්ශ්වකරුවන් ද ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව ආදී බහුපාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන් ද ඉදිරි වර්ෂ 5 සඳහා ද සුපුරුදු ලෙස සහයෝගය ලබාදීමට නියමිතය.

8.6.1 විදේශ සංවර්ධන මූල්‍යයන එකඟතා

ශ්‍රී ලංකාව තම සංවර්ධන ක්‍රියාකාරකම් වෙනුවෙන් පසුගිය දශක හතරක පමණ කාලයක සිට ණය, ප්‍රදාන හා තාක්ෂණික සහාය මඟින් විදේශාධාර ලබාගෙන ඇත. එසේ ලබාගත් විදේශාධාරවලින් 2016 අවසාන වන විට ගෙවීමට ඉතිරිව තිබූ ණය ප්‍රමාණය එ. ජ. ඩොලර් බිලියන 25.3¹ ක් වන අතර, එය 2015 වර්ෂාවසානයේ තිබූ ප්‍රමාණයේ සියයට 12.5ක වැඩිවීමකි.


2017-2020 මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව මගින් හා රාජ්‍ය ණය කළමනාකරණ ඉලක්ක මගින් හඳුනාගත් අවශ්‍යතා හා සීමාවන්ට අනුගතව, 2016 දී ශ්‍රී ලංකා රජය විවිධ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන සමග විදේශ මූල්‍යයන එකඟතා ගිවිසුම් 56ක් මගින් එ. ජ. ඩොලර් මිලියන 3,078.8ක් සඳහා මූල්‍ය එකඟතා ඇති කරගෙන තිබේ. මෙය, නිල සංවර්ධන සහයෝගීතා ලෙස ලබාගත් එ. ජ. ඩොලර් මිලියන 2,138.3ක් වූ ණය හා ඉතිරිය ප්‍රදාන ලෙස ද එ.ජ.ඩොලර් මිලියන 700ක් වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණයකින් ද යුක්ත වේ.

2016 දී රජය ඇතිකරගත් මුළු එකඟතා ප්‍රමාණයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 2,838.3ක් ණය ගිවිසුම් 27ක් මගින් ද ඇ.එ.ජ. ඩොලර් මිලියන 240.5ක ප්‍රදාන ප්‍රමාණයක්

ගිවිසුම් 29ක් මගින් ද එකඟතා පලකර ඇත. පෙර වර්ෂයේ ලබාගත් එ. ජ. ඩොලර් මිලියන 1,268ට සාපේක්ෂව 2016 දී ලබාගත් ණය එකඟතා ප්‍රමාණයේ වැඩිවීම සියයට 70ක් වන අතර 2015 දී ලබාගත් ප්‍රදාන එ. ජ. ඩොලර් මිලියන 65ට සාපේක්ෂව 2016 දී ප්‍රදාන වැඩිවීම සියයට 270කි.

එක් එක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් නිල සංවර්ධන සහයෝගීතා යටතේ පළකළ එකඟතා රූපසටහන 8.8හි ද එක් එක් අංශ අනුව එය රූපසටහන 8.9හි ද නිරූපණය වේ. ඒ අනුව, 2016 දී නිල සංවර්ධන එකඟතා වැඩිම ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ලද අතර, චීනය, ප්‍රංශය හා ජපානය ඊළඟට පිළිවෙළින් වැඩිම එකඟතා ප්‍රමාණයක් පලකර ඇති සංවර්ධන පාර්ශ්වකරුවන් වේ.

රූපසටහන 8.8 | එක් එක් සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය අනුව 2016 වර්ෂයේ දී ඇතිකරගත් එකඟතා (එ.ජ. ඩොලර් මිලියන)



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව.

සටහන : විවිධ විනිමයෙන් සටහන්වන එකඟතා අගයයන්, එ.ජ.ඩොලර් වෙත හැරවීමේ දී එක් එක් එකඟතාව අත්සන් කරන ලද දිනයේ පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

1 නිල සංවර්ධන සහයෝගීතා, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා වෙනත් වෙළඳපොළ ණය අගයන් අඩංගු වේ. රාජ්‍ය ව්‍යාපාර සඳහා ලබාගත් ණය හා විදේශිකයන් විසින් මිලදීගත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අන්තර්ගත නොවේ.


විවිධ විනිමයෙන් සටහන්වන ණය, එ.ජ.ඩොලර් බවට හැරවීමේදී 2016 දෙසැම්බර් 31 පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

2016 වර්ෂයේ දී ඇතිකරගත් නිල සංවර්ධන සහයෝගීතා එකඟතා එක් එක් අංශ අනුව

2016 දී ඇතිකරගත් නිල සංවර්ධන සහයෝගීතා එකඟතා අතුරින් ජල සම්පාදන හා සනීපාරක්ෂාව සඳහා වැඩිම එකඟතා ප්‍රමාණයක් අත්සන් කරන ලද අතර, එය එ.ජ. ඩොලර් මිලියන 771.2 හෝ මුළු එකඟතා ප්‍රමාණයෙන් සියයට 33කි. මෙම එකඟතා පහත දැක්වෙන ප්‍රධාන ව්‍යාපෘතිවල උපයෝජනය වීමට නියමිතය. එනම් අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය (අදියර 2) - එ.ජ. ඩොලර් මිලියන 212.2; විසල් මානලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම - එ.ජ. ඩොලර් මිලියන 139.1, කැලණි දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර 2 එ.ජ. ඩොලර් මිලියන 108.0 හා මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - එ.ජ. ඩොලර් මිලියන 128.0 වශයෙනි. ඉන්පසු වැඩිම ප්‍රමාණයක් එකඟතා පළකර ඇත්තේ ආර්ථික හා මූල්‍ය සහයෝගීතා අංශයට වන අතර, ඒවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය මාලාව එ.ජ. ඩොලර් මිලියන 100.0; ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන එ.ජ. ඩොලර් මිලියන 250.0; හා රාජ්‍ය මූල්‍ය තිරසාරත්ව ප්‍රතිපත්ති මූල්‍යයන එ.ජ. ඩොලර්

මිලියන 100.0 සංවර්ධන වැඩසටහන යන ව්‍යාපෘතිවල ප්‍රධාන වශයෙන් උපයෝජනය වේ.

රූපසටහන 8.9 | 2016 වර්ෂයේ දී ඇතිකරගත් නිල සංවර්ධන සහයෝගීතා එකඟතා එක් එක් අංශ අනුව (එ. ජ. ඩොලර් මිලියන)



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
 සටහන : වෙනත් = ජනමාධ්‍ය, කෘෂිකර්මාන්තය, ආපදා කළමනාකරණය, පුනරුත්ථාපනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය, ක්‍රීඩා හා තරුණ කටයුතු, විදුලිබල හා බලශක්ති, වෙළඳ හා ආරක්ෂාව

වගුව 8.5 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ එළඹී නිල සංවර්ධන සහයෝගීතා ප්‍රදාන එකඟතා

| සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය | ගිවිසුම්ගත දිනය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ගිවිසුම්ගත ප්‍රමාණය (මිලියන) | | | |
|---------------------------------|-----------------|--|------------------------------|----------------------|----------|------------|
| | | | විනිමය | ගිවිසුම්ගත විනිමයෙන් | රුපියල් | එ.ජ. ඩොලර් |
| ද්විපාර්ශ්වික | | | | | | |
| කැනඩාව | 2016-03-03 | යුනිටෙරා ස්වේච්ඡා සේවක සහයෝගීතා වැඩසටහන -2015 - 2020 | කැනේඩියානු ඩොලර් | 2.8 | 298.5 | 2.1 |
| ප්‍රංශය | 2016-03-16 | නාගරික සෞඛ්‍යාරක්ෂණ හා සනීපාරක්ෂණ මූලපිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර | යුරෝ | 5.7 | 910.6 | 6.3 |
| ඉන්දියාව | 2016-02-05 | මඩකලපුව ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකය ඉදිකිරීම් හා වෛද්‍ය උපකරණ සැපයුම | රුපියල් | 275.0 | 275.0 | 1.9 |
| | 2016-02-05 | උතුරු පළාතේ පාසල් 27ක් නවීකරණය කිරීම | රුපියල් | 250.0 | 250.0 | 1.7 |
| ජපානය | 2016-07-04 | මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) | යෙන් | 231.0 | 326.8 | 2.3 |
| | 2016-05-18 | යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම | යෙන් | 1,667.0 | 2,225.1 | 15.3 |
| | 2016-06-30 | සමුද්‍රික ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම | යෙන් | 1,830.0 | 2,588.0 | 17.8 |
| | 2016-09-13 | ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රූපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම | යෙන් | 52.6 | 75.2 | 0.5 |
| කොරියාව | 2016-10-06 | මාතර දිස්ත්‍රික්කයේ, මාතෘ හා ළදරු සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 8.5 | 1,247.4 | 8.5 |
| ජ(ර්)මනිය | 2016-07-25 | තාක්ෂණික සහයෝගීතාවය | යුරෝ | 13.0 | 2,077.7 | 14.3 |
| චීනය | 2016-04-07 | වකුගඩු රෝග පරීක්ෂණ ජංගම වාහන අවක් ලබා ගැනීම | යුවාන් | 15.0 | 333.3 | 2.3 |
| | 2016-04-07 | ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය | යුවාන් | 500.0 | 11,111.5 | 77.2 |
| බහුපාර්ශ්වීය | | | | | | |

වගුව 8.5 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ එළඹී තිල සංවර්ධන සහයෝගීතා ප්‍රදාන එකඟතා (සම්බන්ධය...)

| සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය | ගිවිසුම්ගත දිනය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ගිවිසුම්ගත ප්‍රමාණය (මිලියන) | | | |
|---|-----------------|--|--|----------------------|---------|--------------|
| | | | විනිමය | ගිවිසුම්ගත විනිමයෙන් | රුපියල් | එ.ජ. ඩොලර් |
| ආසියානු සංවර්ධන බැංකුව | 2016-06-13 | ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයාම් ආපදා සඳහා ප්‍රතිචාර | එ.ජ.ඩොලර් | 2.0 | 290.0 | 2.0 |
| | 2016-12-09 | ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම (තාක්ෂණික සහයෝගීතාව) | එ.ජ.ඩොලර් | 2.0 | 297.4 | 2.0 |
| | 2016-09-21 | ජාතික වරාය ප්‍රධාන සැලසුම (තාක්ෂණික සහයෝගීතාව) | එ.ජ.ඩොලර් | 1.5 | 218.7 | 1.5 |
| | 2016-06-02 | ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන (තාක්ෂණික සහයෝගීතාව) | එ.ජ.ඩොලර් | 0.5 | 73.0 | 0.5 |
| | 2016-05-23 | ශ්‍රී ලංකාවට අරමුදල් සම්පාදනය (තාක්ෂණික සහයෝගීතාව) | එ.ජ.ඩොලර් | 0.5 | 72.9 | 0.5 |
| | 2016-02-17 | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අරමුදල් ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම (තාක්ෂණික සහයෝගීතාව) | එ.ජ.ඩොලර් | 2.0 | 287.8 | 2.0 |
| | 2016-01-21 | PPTA - කොළඹ අර්ධනාගරික දුම්රිය ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 1.0 | 143.9 | 1.0 |
| | 2016-12-19 | විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහයවීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 1.8 | 268.4 | 1.8 |
| | 2016-12-19 | විදුලිය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහයවීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 2.0 | 298.2 | 2.0 |
| | යුරෝපීය ප්‍රජාව | 2016-02-16 | ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල විධාන පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන | යුරෝ | 30.0 | 4,823.2 |
| 2016-03-16 | | ශ්‍රී ලංකාවේ වෙළඳාම සම්බන්ධිත සහාය සඳහා වූ වැඩසටහන | යුරෝ | 8.0 | 1,278.0 | 8.9 |
| ආහාර හා කෘෂිකර්ම සංවිධානය | 2016-03-02 | ඊ-කෘෂිකාර්මික පරිසරය ශක්තිමත් කිරීම සහ ආසියානු පැසිපික් කලාපීය රටවල් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මැදිහත්වීම මත කෘෂිකාර්මික විසඳුම් ලබාදීම | එ.ජ.ඩොලර් | 0.045 | 6.5 | 0.045 |
| | 2016-03-18 | මධ්‍යම කඳුකරයේ නුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි භායනියටපත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීම | එ.ජ.ඩොලර් | 1.3 | 193.5 | 1.3 |
| ලෝක බැංකුවේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික බැංකුව | 2016-03-24 | දරිද්‍රතාවය ඇස්තමේන්තු ව්‍යාපෘතියේ සංඛ්‍යායන ධාරිතා සංවර්ධන භාර අරමුදල (IBRD/IDAමිශ්‍ර) | එ.ජ.ඩොලර් | 0.2 | 23.0 | 0.2 |
| ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය | 2016-08-18 | AusAid DFAT ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් දැනුමේ කේන්ද්‍රය සඳහා පදනමක් වශයෙන් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීම (අරමුදල් වැඩිකිරීම) | එ.ජ.ඩොලර් | 11.6 | 1,682.9 | 11.6 |
| | 2016-07-05 | හදිසි මෙහෙයුම් වැඩසටහන (EMOP) | එ.ජ.ඩොලර් | 1.8 | 261.4 | 1.8 |
| ලෝක ආහාර වැඩසටහන | 2016-01-01 | දේශීය වැඩසටහන් ක්‍රියාත්මකකිරීමේ සැලැස්ම 2016-2017 (CPAP) | එ.ජ.ඩොලර් | 19.7 | 2,839.0 | 19.7 |
| මුළු එකතුව | | | | | | 240.5 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
 සටහන : විවිධ විනිමයෙන් සටහන්වන එකඟතා අගයයන්, එ.ජ.ඩොලර් හා රුපියල් බවට හැරවීමේ දී එක් එක් එකඟතාව අත්සන් කරන ලද දිනයේ පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

වගුව 8.6 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ වැඩසටහන හෝ වෙනත් ණය වර්ගය (මිලියන) | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ වැඩසටහන හෝ වෙනත් ණය වර්ගය (මිලියන) සහ ප්‍රාග්ධන වෙළඳපොළ ණය, අදාළ මූල්‍ය කියමයන් සමග

| සංවර්ධන පාර්ශ්වකරුවන් / ණය දෙක ආයතනය | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (මිලියන) | | | මුදල් කියමයන් | | | කාලසීමා කාලය (වර්ෂය) (අනුයෝගීව) (වර්ෂය) | |
|--|--|---|--|--|--|--|--|--|--|--|--|---|--|
| | | | | | | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | | විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) |
| රායිෆෙයිසන් RAIFFEISEN | 2016/ 01/ 13 | කොම්පියුටර් පාලන මෙහෙයුම් ව්‍යාපෘතිය | සුදානාව | 8.7 | 1,353.00 | 9.4 | පොලී ගනු | | | | | 9 | 18 |
| ZENTRAL වැනුවා | | | | | | | | | | | | | |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 04/ 07 | දකුණු අප්‍රිකාවේ මාර්ගය, බෙල්ජියම් සිට වැට්ස් දක්වා දිගුකිරීමේ කිරීම - 2 වැනි අදියර | එ.ජ.එමාල් | 360.3 | 51,846.30 | 360.3 | එ.ජ.එමාල් | 2 | අදාළ නොවේ | | | 5 | 20 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 06/ 27 | විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය | එ.ජ.එමාල් | 300.0 | 43,575.00 | 300.0 | එ.ජ.එමාල් | LIBOR 6 months for USD | 2.5 | | | 1 | 3 |
| Citicorp International Limited (නිවැරදි නිවැරදි) | 2016/ 08/ 15 | විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය (අරමුදල් වැඩිකිරීම) | එ.ජ.එමාල් | 400.0 | 58,200.00 | 400.0 | එ.ජ.එමාල් | LIBOR 6 months for USD | 2.5 | | | 1 | 3 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 02/ 23 | කුඩා හා මධ්‍ය, පරිමාණ ව්‍යවසාය ණය මාරුව | එ.ජ.එමාල් | 100.0 | 14,391.92 | 100.0 | එ.ජ.එමාල් | LIBOR 6 months for USD | 0.5 | | | 10 | 13 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 08/ 11 | විසල් කොළඹ පල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහන - අදියර 3 | වි.ගැ.නි. | 3.6 | 727.03 | 5.0 | එ.ජ.එමාල් | | | | | 5 | 24 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 08/ 11 | විසල් කොළඹ පල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහන - අදියර 3 | එ.ජ.එමාල් | 123.0 | 17,908.80 | 123.0 | එ.ජ.එමාල් | LIBOR 6 months for USD | 0.5 | | | 5 | 25 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 10/ 28 | තාක්ෂණික ආධාර ණය ලැබීම (ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා පහසුකම්) | වි.ගැ.නි. | 17.5 | 3,548.01 | 24.1 | එ.ජ.එමාල් | | | | | 5 | 25 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 11/ 02 | පළාත්පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යයන් | වි.ගැ.නි. | 43.3 | 8,794.38 | 59.7 | එ.ජ.එමාල් | | | | | 5 | 25 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 11/ 24 | ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන ව්‍යාපෘතිය | එ.ජ.එමාල් | 250.0 | 36,987.03 | 250.0 | එ.ජ.එමාල් | LIBOR 6 months for USD | 0.5 | | | 3 | 14.5 |
| විකුණාපිටි කිරීමේ දිනය (වර්ෂය/මාසය/දිනය) | 2016/ 04/ 26 | ශ්‍රී ලංකා කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යවසාය පත්කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 18.4 | 3,740.35 | 26.0 | එ.ජ.එමාල් | 1.25 | අදාළ නොවේ | | | 5 | 25 |

වගුව 8.6 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා විදේශ සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය සමඟ එළඹී තිල සංවර්ධන සහයෝගීතා ණය එකඟතා ණය ප්‍රාග්ධන වෙළඳපොළ ණය, අදාළ මූල්‍යය නියමයන් සමග

| සංවර්ධන පාර්ශ්වකරු/ ණය දෙන ආයතනය | එකඟතාව අත්සන් කරන දිනය (වර්ෂය/මාසය/දිනය) | ව්‍යාපෘතිය / වැඩසටහන හෝ වර්ගය | පිලිගැනීමේ දිනය | එකඟතා ප්‍රමාණය (මිලියන) | | | මූල්‍ය නියමයන් | | | | | |
|--------------------------------------|--|---|-----------------|-------------------------|--------------|------------------|----------------|--|------------|---|----------------------|----|
| | | | | රුපියල් මුදල | මිලියන ඩොලර් | දාමය (ප්‍රතිශතය) | පොලී වර්ගය | වාර්ෂික පොලී ප්‍රතිශතය (පදනම් අංක 100) | වෙනත් වෙනම | සහන කාලය (වර්ෂය) | කාලසීමා කාලය (වර්ෂය) | |
| | 2016/ 07/ 20 | උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය- අතිරේක මූල්‍යයන් | වි.ගැ.නි. | 39.9 | 8,106.96 | 55.8 | ස්ථාවර | 1.25 | අදාළ නොවේ | සේවා ගාස්තු -වෙට්මට ඇති ශේෂයෙන් 0.5% | 6 | 24 |
| | 2016/ 12/ 28 | සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 53.7 | 10,905.3 | 72.9 | ස්ථාවර | 2.73 | අදාළ නොවේ | - පොරොන්දු ගාස්තු ප්‍රතිලබ්ධි නොවූ ශේෂයෙන් 0.25% - මූලික වෙට්මි මුළු එකඟතා ප්‍රමාණයෙන් 0.25% | 5 | 25 |
| ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමාජය | 2016/ 09/ 05 | දේශගුණික විපර්යාසයන්ට මරෝකෝවේ නැතිකාල වැඩිදියුණුකිරීමේ ව්‍යාපෘතිය (අමතර මූල්‍ය) | වි.ගැ.නි. | 30.5 | 6,193.94 | 42.6 | ස්ථාවර | 1.25 | අදාළ නොවේ | සේවා ගාස්තු -වෙට්මට ඇති ශේෂයෙන් 0.5% | 5 | 25 |
| | 2016/ 09/ 05 | පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 32.6 | 6,620.41 | 45.5 | ස්ථාවර | 1.25 | අදාළ නොවේ | සේවා ගාස්තු -වෙට්මට ඇති ශේෂයෙන් 0.75% | 8 | 27 |
| | 2016/ 09/ 05 | කර්මකාරිත්වය, පාරිදායක භාවය සහ වර්ධන මූල්‍ය නියෝජන පැවැත්වීම පිළිබඳ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන් | එ.ජ.ඩොලර් | 100.0 | 14,549.11 | 100.0 | ස්ථාවර | 3.67 | අදාළ නොවේ | - මූලික වෙට්මි එ.ජ.ඩොලර් 250000 | | |

මූල්‍යය : විදේශ සමපත් දෙපාර්තමේන්තුව
 සටහන : විවිධ විවිධයෙන් සටහන්වන එකඟතා අගයයන්, එ.ජ.ඩොලර් බවට හැරවීමේ දී එක් එක් එකඟතාව අත්සන් කරන ලද දිනයේ පැවති විවිධය අනුපාතිකයන් භාවිත කර ඇත.
 LIBOR = ලන්ඩන් අන්තර් බැංකු අර්ථසේ අනුපාතය
 EURIBOR = යුරෝපීය අන්තර් බැංකු අර්ථසේ අනුපාතය
 වි.ගැ.නි. = විවේචන ගැනුම් නිමිකම්
 - = අගයක් නොමැත

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව හා විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය

රජය 2016 වර්ෂයේ දී එ.ජ.ඩොලර් මිලියන 500ක් වන කල්පිරීමේ කාලසීමාව අවුරුදු 5.5ක් හා වාර්ෂික පොලී අනුපාතය සියයට 5.750ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ද එ.ජ.ඩොලර් මිලියන 1,000ක් වන කල්පිරීමේ කාලසීමාව අවුරුදු 10ක් හා වාර්ෂික පොලී අනුපාතය සියයට 6.825ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ද වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් නිකුත් කරන ලදී. ඒ අනුව, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂාවසාන වන විට නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්ගේ මුළු එකතුව එ.ජ.ඩොලර් මිලියන 8,150කි.

වගුව 8.7 | ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

| නිකුත්කළ දිනය | ප්‍රමාණය (එ. ජ. ඩොලර් මිලියන) | වාර්ෂික පොලී අනුපාතිකය (%) | කාලසීමාව (අවුරුදු) | කල්පිරීමේ දිනය |
|---------------|-------------------------------|----------------------------|--------------------|----------------|
| 30/10/2010 | 1,000 | 6.25 | 10 | 30/10/2020 |
| 27/07/2011 | 1,000 | 6.25 | 10 | 27/07/2021 |
| 25/07/2012 | 1,000 | 5.875 | 10 | 25/07/2022 |
| 01/06/2014 | 1,000 | 6 | 5 | 01/06/2019 |
| 04/07/2014 | 500 | 5.125 | 5 | 04/07/2019 |
| 06/03/2015 | 650 | 6.125 | 10 | 06/03/2025 |
| 11/03/2015 | 1,500 | 6.85 | 10 | 11/03/2025 |
| 18/07/2016 | 500 | 5.75 | 6 | 18/01/2022 |
| 18/07/2016 | 1,000 | 6.825 | 10 | 18/07/2026 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්ට අමතරව රජය එ.ජ.ඩොලර් මිලියන 700ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණයක් ලබාගත් අතර එය, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට එකතු කරන ලද සියයට 2.5ක සීමාන්තිකයක් සහිත පොලී අනුපාතිකයකට සම වාරික පහක් යටතේ වර්ෂ තුනකින් ගෙවියන පරිදි ලබා ගෙන ඇත.

8.6.2 විදේශ මූල්‍යයන ප්‍රතිලබ්ධි හා උපයෝජනය

එකඟතා මත සිදුවන උපයෝජන, ව්‍යාපෘති ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය හා එක් එක් වර්ෂයේ පාර්ලිමේන්තුවෙන් අනුමත වන ණය සීමාවන්ට අනුව සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂ 4-5 කාලයක් පුරා සිදුවේ. ඒ අනුව 2016 වර්ෂයේ හා ඊට ආසන්න වර්ෂවල එළඹී එකඟතා අනුව, 2016 වර්ෂයේ දී විවිධ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන මගින් සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් මූල්‍යයනය පිණිස ලද විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණය එ. ජ. ඩොලර් මිලියන 1,640.4ක් වන අතර, මින් එ. ජ. ඩොලර් මිලියන 1,586.6ක් ණය එකඟතා මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය පිණිස ද, එ. ජ. ඩොලර් මිලියන 53.8ක් ප්‍රදාන මත ක්‍රියාත්මකවන ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය පිණිස ද යොදවා ඇත.

2016 වර්ෂයේ සිදුවූ විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණය, ඒවා උපයෝජනය වූ ව්‍යාපෘති වැඩසටහන් හා ඒවා ලබාගත් මූල්‍ය නියමයන් ඇතුළත් විස්තරයක් ඇමුණුම 8.1 හි අන්තර්ගත වේ.

වගුව 8.8 | 2016 දී නිල සංවර්ධන සහයෝගීතා ලෙස ප්‍රතිලබ්ධි වූ විදේශ මූල්‍යයන ප්‍රමාණය

| සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය | ප්‍රතිලබ්ධි වූ ප්‍රමාණය (එ. ජ. ඩොලර් මිලියන) | | |
|---|--|---------|----------|
| | ණය | ප්‍රදාන | එකතුව |
| ද්විපාර්ශ්වීය | | | |
| චීනය | 440.76 | - | 440.76 |
| ජපානය | 152.69 | 7.01 | 159.7 |
| නෙදර්ලන්තය | 47.98 | - | 47.98 |
| එක්සත් රාජධානිය | 45.54 | - | 45.54 |
| ඉන්දියාව | 44.07 | - | 44.07 |
| ස්විට්සර්ලන්තය | 29.26 | - | 29.26 |
| කොරියාව | 18.37 | - | 18.37 |
| එක්සත් ජනපදය | - | 23.83 | 23.83 |
| සිංගප්පූරුව | 16.6 | - | 16.6 |
| සෞදි අරාබිය | 14.12 | - | 14.12 |
| ජ(ර්)මනිය | 5.43 | 3.98 | 9.41 |
| කුවේටය | 8.57 | - | 8.57 |
| අපනයන ණය | | | |
| එක්සත් ජනපදය | 16.55 | - | 16.55 |
| හංගේරියාව | 11.43 | - | 11.43 |
| ඔස්ට්‍රියාව | 7.54 | - | 7.54 |
| බෙල්ජියම | 3.18 | - | 3.18 |
| ඔස්ට්‍රේලියාව | 2.95 | - | 2.95 |
| ප්‍රංශය | 2.33 | - | 2.33 |
| ස්විඩනය | 2.12 | - | 2.12 |
| බහුපාර්ශ්වීය | | | |
| ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය හා සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික බැංකුව | 345.58 | 9.28 | 354.86 |
| ආසියානු සංවර්ධන බැංකුව | 336.63 | - | 336.63 |
| එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන | 22.63 | 9.7 | 32.34 |
| ඔපෙක් අරමුදල | 12.29 | - | 12.29 |
| එකතුව | 1,586.62 | 53.81 | 1,640.43 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

සටහන : විවිධ විනිමයෙන් සටහන්වන ප්‍රතිලබ්ධි අගයයන්, එ.ජ.ඩොලර් බවට හැරවීමේ දී 2016 දෙසැම්බර් 31 දින පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

- = ප්‍රතිලබ්ධි සිදුවී නොමැත

සංවර්ධනය හා ආර්ථික සහයෝගීතාව සඳහා උපයෝජනය පිණිස 2016 වර්ෂයේ දී ලද ප්‍රතිලබ්ධි ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණය මාර්ග හා පාලම් අංශයේ උපයෝජනය පිණිස යොදවා ඇති අතර, ඉන්පසු වැඩිම ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් උපයෝජනය වී ඇත්තේ පිළිවෙළින් ආර්ථික සහයෝගීතාව හා පාලනය, ජල සම්පාදනය හා සනීපාරක්ෂාව සහ විදුලිබල හා බලශක්ති යන අංශයන් හි වේ.

වගුව 8.9 | එක් එක් අංශ අනුව 2016 දී නිල සංවර්ධන සහයෝගීතා ලෙස ප්‍රතිලබ්ධි වූ ප්‍රමාණය

| අංශය | ප්‍රතිලබ්ධි වූ ප්‍රමාණය (එ.ජ.ඩොලර් මිලියන) |
|----------------------------|--|
| මාර්ග හා පාලම් | 666.73 |
| ආර්ථික සහයෝගීතාව හා පාලනය | 185.34 |
| ජල සම්පාදනය හා සනීපාරක්ෂාව | 129.31 |
| විදුලිබල හා බලශක්ති | 120.52 |
| ආපදා කළමනාකරණය | 118.74 |
| ගොඩබිම් ප්‍රවාහනය | 70.88 |
| අධ්‍යාපනය හා පුහුණු | 55.25 |
| සෞඛ්‍ය හා සමාජ සුබසාධනය | 46.46 |
| වාරිමාර්ග | 42.84 |
| ආරක්ෂාව | 42.3 |
| කම්කරු හා වෘත්තීය පුහුණු | 41.25 |
| කළමනාකරණ හා ආයතන සංවර්ධනය | 24.57 |
| නිවාස හා නාගරික සංවර්ධනය | 21.76 |
| පශුසම්පත් සංවර්ධනය | 17.63 |
| කෘෂිකර්මාන්තය | 14.86 |
| බැංකු හා මූල්‍ය | 12.5 |
| වෙනත් | 29.48 |
| එකතුව | 1,640.43 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

8.6.3 2016 වර්ෂාවසාන වන විට පළ කරන ලද එකඟතා මත උපයෝජනය වීමට නියමිත ශේෂය

සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එකඟතාවය පළකළ පසු සාමාන්‍යයෙන් එම අරමුදල් වර්ෂ 3-4ක් පුරා උපයෝජනය වේ. එසේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් මූල්‍යයන්ගෙහිලා විවිධ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන සමඟ පසුගිය වර්ෂ 5 තුළ අත්සන් කරන ලද එ. ජ. ඩො. බිලියන 12.4ක ණය හා ප්‍රදාන එකඟතා මත, සැලකියයුතු අරමුදල් ප්‍රමාණයක් අදාළ ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය පිණිස ඉදිරි වර්ෂ කිහිපය තුළ ප්‍රතිලබ්ධි වීමට නියමිතය.

පසුගිය වර්ෂවල යටිතල පහසුකම් සංවර්ධනයෙහිලා චීනය සමඟ සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයන ප්‍රමාණයක් ඇතිකර ගැනීම හේතුවෙන්, ඉදිරියට උපයෝජනය වීමට ඇති සමස්ත ප්‍රමාණයෙන් සියයට 26ක් පමණ චීනය විසින් පළකළ එකඟතා මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල උපයෝජනය වීමට නියමිතය. එසේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජපානය පළකළ එකඟතා අනුව ඉදිරි වර්ෂ 3-5 කාලපරිච්ඡේදයේ දී උපයෝජනය කිරීමට නියමිත අනෙක් ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවන් වේ.

වගුව 8.10 | 2016 වර්ෂාවසානය වන විට එක් එක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් පළකළ එකඟතා මත උපයෝජනය වීමට නියමිත ශේෂය


| සංවර්ධන පාර්ශ්වකරු/ණය දෙන ආයතනය | රුපියල් මිලියන | එ. ජ. ඩො. මිලියන | ප්‍රතිශතය |
|---|----------------|------------------|-----------|
| ද්විපාර්ශ්වීය | | | |
| චීනය | 313,882.2 | 2,095.3 | 25.9 |
| ජපානය | 217,439.0 | 1,451.5 | 18.0 |
| ප්‍රංශය | 72,989.5 | 487.2 | 6.0 |
| ඉරානය | 59,827.2 | 399.4 | 4.9 |
| ඉන්දියාව | 42,336.7 | 282.6 | 3.5 |
| රුසියාව | 20,181.9 | 134.7 | 1.7 |
| සෞදි අරාබිය | 17,415.2 | 116.3 | 1.4 |
| කුවේටය | 12,736.9 | 85.0 | 1.1 |
| කොරියාව | 12,519.9 | 83.6 | 1.0 |
| ස්පාඤ්ඤය | 8,915.6 | 59.6 | 0.7 |
| තෙද්වලන්තය | 6,938.8 | 46.3 | 0.6 |
| එක්සත් රාජධානිය | 6,520.3 | 43.5 | 0.5 |
| ඩෙන්මාර්කය | 4,789.4 | 32.0 | 0.4 |
| ජ(ර)මනිය | 4,185.2 | 27.9 | 0.3 |
| එක්සත් ජනපදය | 3,880.1 | 25.9 | 0.3 |
| පකිස්තානය | 2,229.3 | 14.9 | 0.2 |
| ඔස්ට්‍රේලියාව | 1,659.2 | 11.1 | 0.1 |
| ඔස්ට්‍රියාව | 1,386.9 | 9.2 | 0.1 |
| හංගේරියාව | 787.6 | 5.3 | 0.1 |
| බෙල්ජියම් | 493.5 | 3.3 | 0.0 |
| ස්වීඩනය | 450.8 | 3.1 | 0.0 |
| බහුපාර්ශ්වීය | | | |
| ආසියානු සංවර්ධන බැංකුව | 248,267.4 | 1,657.3 | 20.5 |
| ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය | 105,524.3 | 704.4 | 8.7 |
| ලෝක බැංකුවේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික බැංකුව | 19,426.8 | 129.7 | 1.6 |
| ඔපෙක් අරමුදල | 19,930.6 | 133.0 | 1.6 |
| කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල | 5,389.6 | 36.0 | 0.4 |
| එකතුව | 1,210,103.9 | 8,078.1 | 100.0 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

සටහන : විවිධ විනිමයෙන් සටහන්වන ණය අගයයන්, එ.ජ.ඩොලර් හා රුපියල් බවට හැරවීමේ දී 2016 දෙසැම්බර් 31 පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

රාජ්‍ය ව්‍යාපාර සඳහා ලබාගත් ණය මත උපයෝජනය වීමට නියමිත ප්‍රතිලබ්ධි ඇතුළත් නොවේ.

රූපසටහන 8.10 | 2016 වර්ෂාවසාන වන විට පළකරන ලද එකඟතා මත උපයෝජනය වීමට නියමිත ශේෂය - එක් එක් සංවර්ධන පාර්ශ්වකරුවන් අනුව



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

8.6.4 රජයේ නොපිය වූ විදේශ ණය

සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ආර්ථික අවශ්‍යතා සඳහා ලබාගත් විදේශ අරමුදල්වලින් 2016 වර්ෂාවසානය වන විට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 25.3² ක් වූ අතර එය 2015 වර්ෂාවසානයේ තිබූ එ.ජ. ඩොලර් බිලියන 22.5ට සාපේක්ෂව ඇ.එ.ජ. ඩොලර් බිලියන 2.8ක හෙවත් සියයට 12ක වැඩිවීමකි.

රූපසටහන 8.11 මගින් දක්වා ඇති පරිදි පසුගිය වර්ෂ කිහිපය තුළ වරින්වර සිදුකළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම් හා 2016 වර්ෂයේ දී විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය හරහා ලබාගත් වාණිජ ණය හේතුවෙන් සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 35ක් වාණිජ ණය ලෙස නිරූපණය වේ. මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආදී වාණිජ ණය මගින් ලබාගත් පියවීමට ඇති ණය වටිනාකම, දීර්ඝ කාලයක් පුරා බහුපාර්ශ්වීය ණය දෙන නියෝජිතයන් වෙතින් ලබාගත් ණයවල නොපියවූ ණය ප්‍රමාණයට මෙන්ම ද්විපාර්ශ්වීය රටවල් වෙතින් ලබාගත් ණයවලින් පියවීමට ඉතිරි වී ඇති ණය ප්‍රමාණයට ආසන්න වශයෙන් සමාන වේ.


2 - එ. ජ. ඩොලර් මිලියන 8,150ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා එ.ජ. ඩොලර් මිලියන 700ක් වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය අගයයන් අඩංගු වේ. රාජ්‍ය ව්‍යාපාර සඳහා ලබාගත් ණය හා විදේශිකයන් විසින් මිලදීගත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අත්හරින නොවේ. විවිධ විනිමයෙන් සටහන්වන ණය, එ.ජ.ඩොලර් බවට පත්කිරීමේ දී 2016 දෙසැම්බර් 31 පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.

වගුව 8.11 | අදාළ ප්‍රදායක වර්ගය අනුව 2010 -2016 කාලච්ඡේදය තුළ රජයේ නොපිය වූ විදේශ ණය ප්‍රමාණය (එ.ජ. ඩොලර් බිලියන)

| ප්‍රදායක වර්ගය | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|----------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|-------------|
| ද්විපාර්ශ්වීය | 5.94 | 6.49 | 6.66 | 6.31 | 6.14 | 6.18 | 6.31 |
| බහුපාර්ශ්වීය | 6.08 | 6.34 | 6.64 | 6.91 | 6.88 | 6.91 | 7.19 |
| අපනයන ණය | 1.13 | 1.45 | 1.78 | 2.46 | 2.59 | 2.75 | 2.94 |
| වාණිජ ණය | 2 | 3 | 3.5 | 3.5 | 5 | 6.65 | 8.86 |
| එකතුව | 15.15 | 17.28 | 18.58 | 19.18 | 20.61 | 22.49 | 25.3 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
සටහන : විවිධ විනිමයෙන් සටහන්වන ණය අගයයන්, එ. ජ. ඩොලර් බවට හැරවීමේ දී 2016 දෙසැම්බර් 31 පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.


රූපසටහන 8.11 | 2016 වර්ෂාවසාන වන විට රජයේ නොපිය වූ විදේශ ණයෙහි සංයුතිය - අදාළ ප්‍රදායක වර්ගය අනුව



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

2016 වර්ෂාවසාන වන විට පියවීමට ඉතිරිවී ඇති ශේෂයේ වැඩිම ප්‍රමාණයක් සමන්විත වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවෙන් හා විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ණය තුළින් එකතු වූ ණය වේ. මෙම සහනදායී නොවන ණය 2020 සිට 2026 දක්වා කාලය තුළ දී ගෙවීමට නියමිතය. දෙවනුව වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට ඇත්තේ පිළිවෙලින් ආසියානු සංවර්ධන බැංකුව, ජපානය හා ලෝක බැංකුව මගින් ලබාගත් ණය වෙනුවෙනි. මෙම සහනදායී ණය ගෙවීමට අදාළ එක් එක් ණය අත්සන් කළ දින සිට වර්ෂ 30-40 කාලයක් ලබා දී ඇත.

රූපසටහන 8.12 | 2016 වර්ෂාවසාන වන විට රජයේ නොපිය වූ විදේශ ණයෙහි සංයුතිය ප්‍රදායක අනුව



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව


පියවීමට ඉතිරිව ඇති ණය ස්කන්ධයේ ව්‍යවහාර මුදල් සංයුතිය

2016 වර්ෂාවසාන වන විට පැවති ණය ස්කන්ධයේ සියයට 95.5ක් එ. ජ. ඩොලර්, විශේෂ ගැනුම් හිමිකම්, යෙන් සහ යුරෝ යන ප්‍රධාන විනිමයන්ගෙන් ලබාගත් ණයවලින්


සමන්විත විය. එයින් සියයට 64ක් එ.ජ. ඩොලර් විනිමයෙන් සමන්විත වූ අතර එය සමස්ත ණය ස්කන්ධයෙන් සියයට 61 කි.

රූපසටහන 8.14 හි පෙන්වා ඇති පරිදි පසුගිය වර්ෂ කිහිපය තුළ එ.ජ. ඩොලර් විනිමයෙන් ගෙවිය යුතු ණය ස්කන්ධය වාර්ෂිකව වැඩි වී ඇති අතර, අනෙක් ප්‍රධාන විනිමයෙන් ගෙවිය යුතු ස්කන්ධය අඩු වී ඇත.

රූපසටහන 8.13 | 2016 වර්ෂාවසාන වන විට පියවීමට ඇති විදේශ ණය ස්කන්ධයේ ව්‍යවහාර මුදල් සංයුතිය



රූපසටහන 8.14 | 2011 -2016 කාලච්ඡේදය තුළ විදේශ ණය නියෝජනය වන විවිධ මුදල් වර්ගයන්ගේ සංයුතියේ වෙනස්වීම (ප්‍රතිශත)




මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

සටහන : විවිධ විනිමයෙන් සටහන්වන අගයන්ගේ ප්‍රතිශත ගණනය කිරීමේ දී එක් එක් වර්ෂයේ අවසානයේ පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත

2016 වර්ෂාවසාන වන විට නොපිය වූ විදේශ ණය ප්‍රමාණයේ කල්පිරීමේ ව්‍යුහය

2026 වන විට, දැනට ලබාගෙන ඇති ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්කිරීම් සියල්ල හා විනිමය පහසුකම් ණය පරිණත වී ගෙවීම් අවසන් වේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජපානයෙන් ලබාගත් සහනදායී ණය අඩංගු නිල සංවර්ධන සහයෝගීතා ණය දීර්ඝ පරිණතවීමේ කාල පරාසයකින් යුක්ත වන අතර ඒවා වැඩි වශයෙන් පරිණත වන්නේ තවත් අවුරුදු 10කින් පසුවය.


රූපසටහන 8.15 | 2016 වර්ෂාවසාන වන විට නොපිය වූ විදේශ ණය ප්‍රමාණයේ කල්පිරීමේ ව්‍යුහය (එ.ජ.ඩො. මිලියන)



ණය සේවාකරණ ගෙවීම්

2016 වර්ෂයේ දී සිදු කරන ලද මුළු ණය සේවාකරණය³ එ.ජ. ඩොලර් මිලියන 1,601.4ක් වන අතර මින් එ.ජ. ඩොලර් මිලියන 895.6ක් ණය ආපසු ගෙවීම් ද එ.ජ. ඩොලර් මිලියන 705.8ක් පොලී ගෙවීම් ද විය. පසුගිය වර්ෂ 7 තුළ දී සිදු වූ වාර්ෂික ණය සේවාකරණ ගෙවීම් හා වර්ෂ 2030 දක්වා අපේක්ෂිත ණය සේවාකරණ ගෙවීම්, රූපසටහන 8.16හි දක්වා ඇත. එම රූපසටහනේ මැද කොටසේ වූ 2019-2026 කාල පරාසය තුළ ණය ආපසු ගෙවීම්වල විශාල වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනුයේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවන්ගේ පරිණතවීම් මෙම කාලය තුළ යෙදී ඇති බැවිනි.

රූපසටහන 8.16 | 2010 දී සිට සිදුකරන ලද ණය සේවාකරණ ගෙවීම් හා 2030 දක්වා පුරෝකථන (එ.ජ.ඩො. මිලියන)



මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

සටහන 1 : පුරෝකථනය සිදුකර ඇත්තේ දැනට ඇති ණය ප්‍රමාණය මත පමණක් පදනම්ව වන අතර නව ණය ගැනීම් අනුව එකතුවන ණය පුරෝකථනය අගයයන් එකතුකර නැත

සටහන 2 : සංවර්ධන ණය, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා වෙනත් වෙළඳපොළ ණය අගයයන් අඩංගු වේ. රාජ්‍ය ව්‍යාපාර සඳහා ගත් ණය අඩංගු නොවේ.

සටහන 3 : විවිධ විනිමයෙන් සටහන්වන ණය, එ.ජ.ඩොලර් බවට පත්කිරීමේ දී එක් එක් වර්ෂයේ අවසානයේ පැවති පැවති විනිමය අනුපාතිකයන් භාවිත කර ඇති අතර, පුරෝකථනයකර ඇත්තේ 2016 දෙසැම්බර් 31 පැවති විනිමය අනුපාතිකයන් අනුව වේ.

³ ණය සේවාකරණය = පොලී ගෙවීම් + ණය වාරික ආපසු ගෙවීම්

ඇමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහයෝගීතා යටතේ ලද ප්‍රතිලබ්ධි උපයෝජනය වූ ව්‍යාපෘති/ වැඩසටහන්, ඒවා ලබාගත් මූලධර්ම නියමයන් සමඟ

| සංවර්ධන පාර්ශ්වකරු/ නියමයේ ආඥානාමය | නාම/ ප්‍රදාන | ව්‍යාපාරික හෝ වැඩසටහන | ප්‍රතිලබ්ධි ප්‍රමාණ (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | විදගනු ලබන උපදාය (රුපුදු) | වෙනත් තොරතුරු | සහන කාලය (වර්ෂ) ඇතුළත්ව (වර්ෂ) | | |
|---------------------------------------|---|---|--|---------------------------|-----------|--------------------------|-----------|----------------------------|---------------------------|--|--------------------------------|------|----|
| | | | වහලය | ප්‍රමාණය (වෙනත් විවිධයන්) | එ.ජ.ඩොලර් | පොලී වර්ගය | අනුපාතිකය | සීමාසහිතය (පදනම් අංක 100) | | | | | |
| ද්විපාර්ශ්වික | නියමය | ප්‍රමුඛ මාර්ග ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ව්‍යාපෘතිය (අදියර 2) | එ.ජ.ඩොලර් | 7.4 | 7.4 | 7.4 | විවලය | LIBOR -6 Month for USD | 2.90% | - | 3 | 15 | |
| | නියමය | මොදගනකන්ද සංවර්ධන ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 39.6 | 39.6 | 39.6 | විවලය | LIBOR -6 Month for USD | 2.90% | - | 4 | 15 | |
| | නියමය | ප්‍රමුඛ මාර්ග ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ව්‍යාපෘතිය 3 (අදියර 1) | එ.ජ.ඩොලර් | 59.3 | 59.3 | 59.3 | විවලය | LIBOR -6 Month for USD | 2.95% | කළමනාකරණ ගාස්තු 0.5% අවදානම් වාරිකය 5.0% | 3 | 15.5 | |
| | නියමය | ප්‍රමුඛ මාර්ග ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ව්‍යාපෘතිය 3 (අදියර 2) | එ.ජ.ඩොලර් | 14.9 | 14.9 | 14.9 | විවලය | LIBOR -6 Month for USD | 2.95% | කළමනාකරණ ගාස්තු 0.5% අවදානම් වාරිකය 5.9% | 3 | 15 | |
| | ප්‍රාගධය | හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අදියර 2 | යුරෝ | 2.1 | 2.3 | 2.3 | විවලය | EURIBOR -6 Month | 1.31% | 0.50% | 6 | 20 | |
| | ඉන්දියාව | නියමය | ඉන්දියානු ඩොලර් නියම මාලාව | එ.ජ.ඩොලර් | 2.4 | 2.4 | 2.4 | විවලය | LIBOR -6 Month for USD | 0.50% | 0.50% | 5 | 19 |
| | නියමය | විසල් දුම්රිය ජල සම්පාදන ව්‍යාපෘතිය 1 | එ.ජ.ඩොලර් | 1.1 | 1.1 | 1.1 | විවලය | LIBOR -6 Month for USD | 2.00% | 0.50% | 3 | 14 | |
| | නියමය | උතුරු මුහුදු සේවා ප්‍රතික්ෂාපනය | එ.ජ.ඩොලර් | 0.7 | 0.7 | 0.7 | විවලය | LIBOR -6 Month for USD | 0.50% | 0.50% | 6 | 24 | |
| | නියමය | අතිරේක පෙට්ටුල් බලවේග කඩවල දෙකක් ගැනීම | එ.ජ.ඩොලර් | 39.9 | 39.9 | 39.9 | විවලය | LIBOR -6 Month for USD | 3.50% | 0.50% | 4 | 11 | |
| | ජපානය | නියමය | නැගෙනහිර පළාත් ජල සම්පාදන සංවර්ධන ව්‍යාපෘතිය | යෙන් | 948.4 | 9.0 | ජපාන | කොටස 1-0.65% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| | | ප්‍රදාන | කිරිතොට්ටි ජල සම්පාදන ක්‍රමය පුනරුත්ථාපනය | යෙන් | 617.3 | 5.6 | අදාළ නොවේ | | | | | | |
| | | නියමය | මහනුවර නගරයේ අපජලය කළමනාකරණ ව්‍යාපෘතිය | යෙන් | 747.6 | 6.9 | ජපාන | කොටස 1-10.65% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| | | නියමය | විසල් කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - දෙවන අදියර | යෙන් | 1,061.1 | 9.6 | ජපාන | කොටස 1-0.2% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| | | නියමය | වවුනියා කිරිතොට්ටි විදුලි සම්ප්‍රේෂණ රහැන් ව්‍යාපෘතිය(2) | යෙන් | 221.1 | 2.0 | ජපාන | 0.65% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| | | නියමය | හබරණ- මේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ රහැන් ව්‍යාපෘතිය | යෙන් | 22.8 | 0.2 | ජපාන | කොටස 1-0.3% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| නියමය | නැගී එන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මුලික සමාජ සේවා වැඩිදියුණු කිරීම | යෙන් | 560.3 | 5.1 | ජපාන | කොටස 1-0.2% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 | | |
| නියමය | විසල් කොළඹ විදුලිය සම්ප්‍රේෂණයේදී හා බෙදාහැරීමේදී සිදුවන හානි අවම කිරීමේ ව්‍යාපෘතිය | යෙන් | 1,490.9 | 13.2 | ජපාන | කොටස 1-0.3% කොටස 2-0.01% | අදාළ නොවේ | - | - | 10 | 40 | | |

අමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහභාගිතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමඟ (ඉතිරිය)

| සංවර්ධන වර්ගීකරණය / නියමයේ ආයතනය | නාමය / ප්‍රදාන | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | | |
|----------------------------------|---|-----------------------|------------------------------|--------------------------|-------------------|------------------------|--------------------------|--------------------------|-----------------|------------------------------------|---------------|------|
| | | | වහිමය | ප්‍රමාණය (බොහෝ විවිධයන්) | ව.ප.බොහෝ විවිධයන් | පොලී වර්ගය | අනුපාතිකය | සීමාසහිත (පදනම් අංක 100) | | | වෙනත් තොරතුරු | |
| ණය | ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ගොඩනැගීම | | යෙන් | 1,629.7 | 14.8 | ස්ථාවර | කොටස 1-0.2% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 10 | 40 |
| ණය | ජාතික මහාමාර්ග ජාලයේ නායයාම් විපත් ආරක්ෂණය | | යෙන් | 64.5 | 0.6 | ස්ථාවර | කොටස 1-1.4% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 8 | 25 |
| ණය | අනුරාධපුර උතුරු පළාතේ සම්පාදන ව්‍යාපෘතිය - 1 අදියර | | යෙන් | 76.0 | 0.7 | ස්ථාවර | කොටස 1-1.4% කොටස 2-0.01% | අදාළ නොවේ | 0.10% | - | 8 | 25 |
| ප්‍රදාන | මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය "B" | | යෙන් | 18.2 | 0.2 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය 2014 | | යෙන් | 62.7 | 0.5 | අදාළ නොවේ | | | | | | |
| ණය | කැලණි ගඟ මගින් තව පාලමක් ඉදිකිරීම | | යෙන් | 551.6 | 5.0 | ස්ථාවර | කොටස 1-0.1% කොටස 2-0.01% | අදාළ නොවේ | - | - | 10 | 40 |
| ණය | ජාතික විදුලිබල හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | | යෙන් | 24.7 | 0.2 | ස්ථාවර | 0.30% | අදාළ නොවේ | - | මූලික තොරතුරු යටතේ මිලියන 49.9 | 10 | 40 |
| ප්‍රදාන | මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය 2015 | | යෙන් | 81.6 | 0.7 | අදාළ නොවේ | | | | | | |
| ණය | සංවර්ධන ප්‍රතිලාභී ණය (පුද්ගලික අංශය සංවර්ධනය, පාලනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීම) | | යෙන් | 10,000.0 | 85.3 | ස්ථාවර | 1.40% | අදාළ නොවේ | - | මූලික තොරතුරු යටතේ 0.1% | 8 | 25 |
| කුමාරිකය | පාලම් නැවත ඉදිකිරීම සහ පුනර්ජනන ව්‍යාපෘතිය | | කුමාරික විකාර | 0.01 | 0.02 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | - | සේවා ගාස්තු 0.5% | 5 | 30 |
| ණය | කප් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | | කුමාරික විකාර | 1.3 | 4.3 | ස්ථාවර | 1.50% | අදාළ නොවේ | - | සේවා ගාස්තු 0.5% | 8 | 27 |
| ණය | අත්තිලිය විවිධවිද්‍යාලය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - 1 අදියර(අ) | | කුමාරික විකාර | 0.9 | 3.1 | ස්ථාවර | 1.00% | අදාළ නොවේ | - | සේවා ගාස්තු 0.5% | 5 | 25 |
| ණය | පාලම් 25ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය | | කුමාරික විකාර | 0.4 | 1.2 | ස්ථාවර | 0.50% | අදාළ නොවේ | - | සේවා ගාස්තු 0.5% | 7 | 27 |
| කොමිසාරි | ශ්‍රී ලංකාවේ මැද කොළඹ වාණිජ පුහුණු මධ්‍යස්ථානය හා ගම්පහ තාක්ෂණික විද්‍යාලය පිහිටුවීමේ ව්‍යාපෘතිය | | වෙනත් | 5,905.7 | 5.0 | ස්ථාවර | 0.15% | අදාළ නොවේ | - | * | 11 | 40 |
| ණය | හැටන් - නුවරඑළිය මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය | | වෙනත් | 2,843.3 | 2.5 | ස්ථාවර | 0.15% | අදාළ නොවේ | - | * | 10 | 39.5 |
| ණය | සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | | වෙනත් | 461 | 0.4 | ස්ථාවර | 0.15% | අදාළ නොවේ | - | * | 11 | 40 |
| ණය | දැරුරු මිය පල සම්පාදන ව්‍යාපෘතිය | | වෙනත් | 12,633.7 | 10.5 | ස්ථාවර | 0.15% | අදාළ නොවේ | - | * | 10 | 40 |
| ණය | යාපනය ප්‍රදේශයේ විදුලිබල සම්පාදන ප්‍රතිසංස්කරණ (සම්පූර්ණ ධනාත්‍ය) ව්‍යාපෘතිය | | යුගෝ | 0.3 | 0.3 | ස්ථාවර | 0.75% | අදාළ නොවේ | 0.25 | * | 10 | 40 |
| ණය | ගාල්ල මහමෝදුර මානා රෝහල ඉදිකිරීම | | යුගෝ | 4.6 | 5.1 | ස්ථාවර | 2.20% | අදාළ නොවේ | 0.25 | * | 2 | 13 |
| ප්‍රදාන | උතුරු පළාතේ වාණිජ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | | යුගෝ | 2.6 | 2.9 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | උතුරු පළාතේ වාණිජ පුහුණු මධ්‍යස්ථාන සඳහා වන්දිතා තාක්ෂණ මධ්‍යස්ථාන 8ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | | යුගෝ | 1.0 | 1.1 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | ගෝලීය වෙළඳපොළෙහි තරගකාරීත්වය ඉහළ නැංවීම | | ඵ.ප.වෙළඳ | 3.1 | 3.1 | අදාළ නොවේ | | | | | | |

අමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහභාගිතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමග (ඉතිරිය)

| සංවර්ධන වාර්ෂිකරණ/ නියමය ආයතනය | නාම/ ප්‍රදාන | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | වෙනත් ගොවී | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) |
|--|--------------|---|------------------------------|-----------------------------|-----------|------------------------|------------------------|----------------------------|---|-----------------|------------------------------------|
| | | | වහිමය | ප්‍රමාණය, (ලබාගත් වහිමයෙන්) | ව.ප.බොලර් | පොලී වර්ෂය | අනුපාතිකය | සීමාන්තිකය (පදනම් අංක 100) | | | |
| ප්‍රදාන | ප්‍රදාන | සමාජයේ වරප්‍රසාද නොලත් ඉලක්කගත කණ්ඩායම්වල සමාජ ඒකාබද්ධතාව වැඩි දියුණු කිරීම | 6.8 | 6.8 | 6.8 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | ප්‍රදාන | සාමාජිකයන්ගේ සහ පුරවැසි අයිතීන් | 1.1 | 1.1 | 1.1 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | ප්‍රදාන | සාමාජිකයන්ගේ සහ පුරවැසි අයිතීන් | 0.6 | 0.6 | 0.6 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | ප්‍රදාන | සමාජ ඒකාබද්ධතාව සඳහා ගනුදෙනු | 3.5 | 3.5 | 3.5 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | ප්‍රදාන | ආර්ථික වර්ධනයේ සම්බන්ධතාව ඉහළ නැංවීම | 8.7 | 8.7 | 8.7 | අදාළ නොවේ | | | | | |
| සෞඛ්‍ය අපමුදල | ණය | අපස්මාර රෝගීන් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 16.3 | 4.2 | 4.2 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 25 |
| | ණය | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | 10.7 | 2.8 | 2.8 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 20 |
| | ණය | මධ්‍යම පළාල - ශ්‍රී ලංකාවේ මාර්ග ව්‍යාපෘතිය | 0.8 | 0.2 | 0.2 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 19.5 |
| | ණය | අපස්මාර රෝගීන් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය (අතිරේක මූල්‍යයන්) | 2.1 | 0.6 | 0.6 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 20 |
| | ණය | මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය | 24.2 | 6.3 | 6.3 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 20 |
| | ණය | ගනුදෙනු, පොල්ගහවෙල හා රාජගිරියේ ඉඩන් පාලම් 3ක් ඉදිකිරීම (ද්විපාර්ශ්වික කොටස) | 20.2 | 21.9 | 21.9 | ස්ථාවර | 0.15% | අදාළ නොවේ | කළමනාකරණ ගාස්තු යුගේ 18,798.32 | 5 | 40 |
| ස්ථානීය/දේශීය | | | | | | | | | | | |
| අපනයන නියමය | | | | | | | | | | | |
| ස්වදේශීය AB Svensk Export Credit ආයතනය | ණය | රත්මලාන සහ ජාගල අපරිච්ඡේදන කළමනාකරණ ව්‍යාපෘතිය | 2.1 | 2.1 | 2.1 | ස්ථාවර | 0.92% | අදාළ නොවේ | පරිපාලන ගාස්තු 0.03%, කළමනාකරණ ගාස්තු 0.1% | 10 | 17 |
| මුස්ලිම් ආයතනය | ණය | අමරාට් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ සඳහා වූ ඒකාබද්ධ පල සම්පාදන යෝජනා ක්‍රමය අදියර 3 | 0.2 | 0.2 | 0.2 | විචලන | LIBOR -6 Month for USD | 1.00% | අදාළ නොවේ | 3 | 14.5 |
| මුස්ලිම් ආයතනය | ණය | සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් හා එයට අදාළ උපකරණ මිලදී ගැනීම සම්පාදනය කිරීම | 2.8 | 2.8 | 2.8 | විචලන | LIBOR -6 Month for USD | 1.00% | නෛතික ගාස්තු එ.ජ.ඩොලර් 20,000 වෙනත් ගාස්තු එ.ජ.ඩොලර් 243,106 සහ එ.ජ.ඩොලර් 100,000 | 2 | 11 |
| මුස්ලිම් ආයතනය | ණය | ගනුදෙනු, පොල්ගහවෙල හා රාජගිරියේ ඉඩන් පාලම් 3ක් ඉදිකිරීම (අපනයන ණය කොටස) | 6.6 | 7.3 | 7.3 | විචලන | EURIBOR -6 Month | 1.95% | කළමනාකරණ ගාස්තු යුගේ 80,564.24 | 3 | 12.5 |
| මුස්ලිම් ආයතනය | ණය | දුම්රිය වාහන පාලම් 7ක් ප්‍රතිසංස්කරණය කිරීම | 0.04 | 0.05 | 0.05 | ස්ථාවර | 1.00% | අදාළ නොවේ | මූලික ගාස්තු 0.5% | 3 | 16 |
| මුස්ලිම් ආයතනය | ණය | ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීම (අදියර 2) | 1.0 | 1.0 | 1.0 | විචලන | LIBOR -6 Month for USD | 0.20% | මූලික ගාස්තු 0.5% | 1.5 | 11 |
| Boerenleen වැංකුව | | | | | | | | | | | |

අමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහෙයැවිතා යටතේ ලද ප්‍රතිලබ්ධි උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමග (ඉතිරිය)

| සංවර්ධන පාර්ශ්වකරු/ නියමය ආවරණය | නියමය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලබ්ධි ප්‍රමාණය (මිලියන) | | | වර්ෂික පොලී අනුපාතිකය | | | සමාජිකයාගේ (පදනම් අංක 100) | වෙනත් තොරතුරු | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) |
|--|-------|---|-------------------------------|-------|------------------------|-----------------------|-------|--|-------------------------------|---------------|-----------------|------------------------------------|
| | | | විවිධ | විවිධ | විවිධ | විවිධ | විවිධ | | | | | |
| ණය Deutsche Bank AG බැංකුව | යුරෝ | ග්‍රාමීය සකඩ පාලම් 463 ක් ඉදිකිරීම | 42.1 | 46.9 | EURIBOR 6 Month | කොටස 1-1.45% | 0.25% | කළමනාකරණ ගාස්තු 0.5% | 3 | 3 | 13 | |
| | | | 35.8 | 35.8 | LIBOR -6 Month for USD | කොටස 1-4.15% | 0.25% | කළමනාකරණ ගාස්තු 0.5% | 3 | 13 | | |
| ණය එක්සත් ජනපදයේ අනායන අපනයන බැංකුව | යුරෝ | බැංකු, හාදිඇල සහ ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය | 16.6 | 16.6 | LIBOR -6 Month for USD | කොටස 2-1.5% | 0.25% | කළමනාකරණ ගාස්තු 0.5% | 4 | 4 | 15 | |
| | | | 15.1 | 16.6 | LIBOR -6 Month for USD | කොටස 1-1.9%, 1.26% | 0.50% | පොදුගෙවීම් ගාස්තු 355,576,577, නිරාවරණ ගාස්තු 4.6% | 3 | 13 | | |
| ණය HSBC Bank Plc (EKF Denmark) බැංකුව | යුරෝ | සේවුරු ග්‍රාමීය සකඩ පාලම් 210 ක් ඉදිකිරීම | 2.7 | 2.7 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.20% | ව්‍යුහාත්මක ගාස්තු 99,759, කොටස 2 | 5 | 5 | 14 | |
| | | | 7.0 | 7.0 | LIBOR -6 Month for USD | කොටස 1-1.9%, 1.26% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 14 | | |
| ණය RAIFFEISEN ZENTRAL BANK බැංකුව | යුරෝ | කොමර්ෂියල් පාලම් ව්‍යාපෘතිය | 2.4 | 2.6 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.45% | කළමනාකරණ ගාස්තු 0.45% | 9 | 9 | 18 | |
| | | | 2.7 | 2.7 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.20% | ව්‍යුහාත්මක ගාස්තු 2,234,919 | 5 | 14 | | |
| ණය විවිධ | යුරෝ | කලාපීය ජල පවුරුගැන්වීමේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | 5.3 | 5.8 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 4 | 14 | |
| | | | 5.1 | 5.6 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 14 | | |
| ණය විවිධ | යුරෝ | මොණරාගල බුන්තල ජල සම්පාදන ව්‍යාපෘතිය | 1.0 | 1.0 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.45% | කළමනාකරණ ගාස්තු 0.45% | 9 | 9 | 18 | |
| | | | 1.0 | 1.0 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.20% | ව්‍යුහාත්මක ගාස්තු 2,234,919 | 5 | 14 | | |
| ණය විවිධ | යුරෝ | දකුණු අධිවේගී මාර්ගය පින්නදූව කෝදාගොඩ කොටස | 13.1 | 13.1 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 4 | 14 | |
| | | | 1.0 | 1.0 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 14 | | |
| ණය විවිධ | යුරෝ | දකුණු අධිවේගී මාර්ගය කෝදාගොඩ ගොඩගම කොටස | 1.0 | 1.0 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 4 | 14 | |
| | | | 1.0 | 1.0 | LIBOR -6 Month for USD | කොටස 2% | 0.25% | ව්‍යුහාත්මක ගාස්තු 150,179,06 | 4 | 14 | | |

ඇමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහකාරීතා යටතේ ලද ප්‍රතිලබ්ධි උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමඟ (ඉතිරිය)

| සංවර්ධන වර්ගීකරණය/ නියමය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලබ්ධි ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | | |
|-----------------------------|--|-------------------------------|-----------------------------|-----------|----------------------------------|---|--------------------|-----------------|---|---|----|
| | | වනිමය | ප්‍රමාණය, (බොහෝ විට මිලියන) | ව.ප.බොලර් | පොලී වර්ගය | අනුපාතිකය | සීමාසහිත අංක (100) | | | | |
| ණය | මාතර - බෙලිඅන්ත අදියර මාතර - කතරගම දුම්රිය මාර්ගය | එ.ප.ඩො | 14.6 | 14.6 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | 0.50% | කළමනාකරණ ගාස්තු 0.5% | 6 | 19 |
| ණය | හම්බන්තොට ජනාගහන සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය | යුචාන් | 316.1 | 47.9 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.5% | 6 | 20 |
| ණය | දකුණු අධිවේගී මාර්ගය, බෙලිඅන්ත සිට වැටිය දක්වා දිගුකිරීම කිරීම - 2 වැනි අදියර | එ.ප.ඩොලර් | 48.8 | 48.8 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.5% | 5 | 20 |
| ණය | මාතර - බෙලිඅන්ත අදියර මාතර - කතරගම දුම්රිය මාර්ගය | යුචාන් | 119.6 | 18.0 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | 0.50% | කළමනාකරණ ගාස්තු 0.5% | 8 | 21 |
| ණය | වීසල් කුරුණෑගල ජල සම්පාදන හා මලාසවන ව්‍යාපෘතිය | යුචාන් | 50.8 | 7.8 | ස්ථාවර | 2.00% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.25% | 5 | 19 |
| ණය | කෙරවැටිය සිට කඩවන දක්වා වූ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය අදියර 3 | එ.ප.ඩොලර් | 47.8 | 47.8 | ස්ථාවර | 2% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.25% | 5 | 20 |
| ණය | අන්දරුවැව හරහා මන්තල සිට හම්බන්තොට දක්වා වූ දකුණු අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදිකිරීම | යුචාන් | 161.6 | 23.7 | ස්ථාවර | 2% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.25% | 5 | 20 |
| ණය | මාතර සිට බෙලිඅන්ත දක්වා වූ දකුණු අධිවේගී මාර්ගයේ 1 වන කොටස ඉදිකිරීම | එ.ප.ඩොලර් | 96.9 | 96.9 | ස්ථාවර | 2% | අදාළ නොවේ | 0.25% | කළමනාකරණ ගාස්තු 0.25% | 5 | 20 |
| ණය | මරියගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම | යුචාන් | 2.0 | 2.2 | මුදල් ප්‍රමාණය මත පොලී අනුපාතිකය | | | 0.40% | මෙහෙයුම් ගාස්තු යුචාන් 1,440, මුලික ගෙවීම් යුචාන් 74,568.83, කළමනාකරණ ගාස්තු යුචාන් 46,823.29 | 7 | 16 |
| ණය | කතරගම පුජා නගරයේ සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම | යුචාන් | 2.5 | 2.7 | මුදල් ප්‍රමාණය මත පොලී අනුපාතිකය | | | 0.40% | මෙහෙයුම් ගාස්තු යුචාන් 1,440, අපකර ගාස්තු යුචාන් 59,062.5, කළමනාකරණ ගාස්තු යුචාන් 47,250 | 8 | 17 |
| ණය | පිටුරු, බලගස්නි හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | එ.ප.ඩොලර් | 7.3 | 7.3 | විවලය | LIBOR -6 Month for USD | 0.20% | 0.15% | | 5 | 25 |
| ණය | පිටුරු, බලගස්නි හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 2.0 | 2.0 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලච්ඡේදයේ දී - 1%, අපසු ගෙවනු ලබන කාලච්ඡේදයේ දී - 1.5% | අදාළ නොවේ | - | | 8 | 32 |
| ණය | වියලි කළාපීය නාගරික ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 6.5 | 9.0 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලච්ඡේදයේ දී - 1% උ අපසු ගෙවනු ලබන කාලච්ඡේදයේ දී - 1.5% | අදාළ නොවේ | - | | 8 | 32 |

ඇමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහභාගිතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමග (ඉතිරිය)

| සංවර්ධන වාර්ෂිකරු/ නියායන ආයතනය | නියාපාතික හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සමාන කාලය (වර්ෂ) | කල්පිරීම (සමාන කාලය ඇතුළත්ව) (වර්ෂ) |
|------------------------------------|--|------------------------------|--------------------------|-------------------|------------------------|---|---------------------------|------------------|-------------------------------------|
| | | වනිමය | ප්‍රමාණය (බොහෝ විවිධයන්) | ව.ප.බොහෝ විවිධයන් | පොලී වර්ෂය | අනුපාතිකය | සමාන කාලය (පදනම් අංක 100) | | |
| ණය | නැගෙනහිර සහ උතුරුමැද පළාත්බද මාර්ග ව්‍යාපෘතිය | ඩී.ගැ.නි. | -0.1 | -0.1 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |
| ණය | මහ කොළඹ අපර්ල කළමනාකරණ ව්‍යාපෘතිය (OCR) | එ.ජ.ඩොලර් | 4.3 | 4.3 | විචලය | LIBOR -6 Month for USD | 5 | 25 | |
| ණය | මහ කොළඹ අපර්ල කළමනාකරණ ව්‍යාපෘතිය (ADF) | ඩී.ගැ.නි. | 2.8 | 3.9 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |
| ණය | ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 4.0 | 4.0 | විචලය | LIBOR -6 Month for USD | 5 | 25 | |
| ණය | ගැටුම් චෝතුලෙන් හානියටපත් ප්‍රදේශ සඳහා වූ හදිසි අවශ්‍යතා ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | -0.1 | -0.1 | විචලය | LIBOR -6 Month for USD | 8 | 32 | |
| ණය | උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (OCR) | එ.ජ.ඩොලර් | 2.6 | 2.6 | විචලය | LIBOR -6 Month for USD | 5 | 25 | |
| ණය | උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (ADF) | ඩී.ගැ.නි. | 1.6 | 2.3 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |
| ණය | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (OCR) | එ.ජ.ඩොලර් | 0.4 | 0.4 | විචලය | LIBOR -6 Month for USD | 6 | 25 | |
| ණය | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ADF) | ඩී.ගැ.නි. | 8.0 | 10.9 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |
| ණය | තිරිසාර බලශක්ති අංශයේ සහාය ව්‍යාපෘතිය (OCR) | එ.ජ.ඩොලර් | 14.2 | 14.2 | විචලය | LIBOR -6 Month for USD | 5 | 25 | |
| ණය | තිරිසාර බලශක්ති අංශයේ සහාය ව්‍යාපෘතිය (ADF) | ඩී.ගැ.නි. | 0.6 | 0.9 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |
| ණය | ද්විතීක නගර සහ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය-අතිරේක මූල්‍යනය | ඩී.ගැ.නි. | -0.2 | -0.3 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | 8 | 32 | |

ඇමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහකාරීතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමඟ (ඉතිරිය)

| සංවර්ධන පාර්ශ්විකරු/ නියමය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සමත් කිරීමේ සාධකය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | |
|-------------------------------|--|------------------------------|-----------------------------------|-----------|------------------------|---|--|--------------------------------|--|----|
| | | වනිමය | ප්‍රමාණය, (බොහෝ විට විමසිය) | ව.ජ.බොලර් | පොලී වර්ෂය | අනුපාතිකය | සමත් කිරීමේ සාධකය (පදනම් අංක 100) | | | |
| ණය | පළාත් පාලන ආයතන දියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 12.4 | 17.1 | ස්ථාවර | උපයෝජනය සිදුවන Id, Effotha \$ - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | අදාළ නොවේ | - | 8 | 32 |
| ණය | ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යනය OCR | එ.ජ.ඩො | 8.9 | 8.9 | විචලනය | LIBOR -6 Month for USD | 0.60% | 0.15% | 5 | 25 |
| ණය | උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යනය | එ.ජ.ඩො | 2.3 | 2.3 | විචලනය | LIBOR -6 Month for USD | 0.40% | 0.15% | 5 | 26 |
| ණය | උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යනය | වි.ගැ.නි. | 6.5 | 8.9 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | අදාළ නොවේ | - | 8 | 32 |
| ණය | පිටිතුරු බලකොටු හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 31.5 | 31.5 | විචලනය | LIBOR -6 Month for USD | 0.60% | 0.15% | 5 | 20 |
| ණය | පිටිතුරු බලකොටු හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 2.5 | 3.4 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | අදාළ නොවේ | - | 8 | 32 |
| ණය | විසිලි කළාපීය තාගරික ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - අතිරේක මූල්‍යනය | වි.ගැ.නි. | 1.0 | 1.4 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | අදාළ නොවේ | - | 8 | 32 |
| ණය | අධ්‍යාපන අංශය සංවර්ධන ව්‍යාපෘතිය - OCR | එ.ජ.ඩොලර් | 12.5 | 12.5 | විචලනය | LIBOR -6 Month for USD | 0.40% | 0.15% | 5 | 26 |
| ණය | අධ්‍යාපන අංශය සංවර්ධන ව්‍යාපෘතිය - ADF | වි.ගැ.නි. | 8.3 | 11.6 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 25 |
| ණය | මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය 1 | එ.ජ.ඩො | 9.1 | 9.1 | විචලනය | LIBOR -6 Month for USD | 0.60% | 0.15% | 5 | 25 |
| ණය | මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය 1 | වි.ගැ.නි. | 0.6 | 0.6 | ස්ථාවර | උපයෝජනය සිදුවන කාලවර්ෂයේ දී - 1%, ආපසු ගෙවනු ලබන කාලවර්ෂයේ දී -1.5% | අදාළ නොවේ | - | 8 | 32 |
| ණය | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - ප්‍රතිඵල පාදක | එ.ජ.ඩො | 9.0 | 9.0 | විචලනය | LIBOR -6 Month for USD | 0.50% | 0.15% | 5 | 25 |
| ණය | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - ප්‍රතිඵල පාදක | වි.ගැ.නි. | 5.9 | 7.9 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 25 |
| ණය | දකුණු මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 8.4 | 8.4 | විචලනය | LIBOR -6 Month for USD | 0.40% | 0.15% | 5 | 25 |
| ණය | දකුණු මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 1.3 | 1.7 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | 5 | 24 |

අනුමැතිය 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහකාරීතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමග (ඉතිරිය)

| සංවර්ධන වර්ගීකරණය / ව්‍යාපෘතිය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණ (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | | | |
|--------------------------------|--|-----------------------------|---------------------------|-----------|------------------------|------------------------|--------------------------|-----------------|------------------------------------|-------------------|----|----|
| | | විකිලිය | ප්‍රමාණය, (බොහෝ විවිධයන්) | ව.ජ.බොලර් | පොලී වර්ගය | අනුපාතිකය | සමානකරණය (පදනම් අංක 100) | | | වෙනත් තොරතුරු | | |
| ණය | මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතිය 2 | එ.ජ.ඩොලර් | 6.3 | 6.3 | විවිධ | LIBOR -6 Month for USD | 0.40% | 0.15% | - | 5 | 25 | |
| ණය | මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතිය 2 | වි.ගැ.නි. | 0.7 | 0.9 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | සේවා ගාස්තු | 0.75% | 4 | 24 |
| ණය | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන | වි.ගැ.නි. | 22.3 | 30.7 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | - | - | 5 | 25 |
| ණය | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ණය වාරිකය 2 | වි.ගැ.නි. | 0.07 | 0.1 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | - | - | 5 | 25 |
| ණය | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ණය වාරිකය 2 | එ.ජ.ඩොලර් | 64.2 | 63.5 | විවිධ | LIBOR -6 Month for USD | 0.50% | 0.15% | - | - | 5 | 25 |
| ණය | විවිධ, බලශක්ති වැඩිදියුණු කිරීමේ හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 1.9 | 1.9 | විවිධ | LIBOR -6 Month for USD | 0.50% | 0.15% | - | - | 5 | 20 |
| ණය | විවිධ, බලශක්ති වැඩිදියුණු කිරීමේ හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 0.6 | 0.8 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | - | - | 5 | 25 |
| ණය | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ණය වාරිකය 3 | වි.ගැ.නි. | 16.9 | 23.3 | ස්ථාවර | 2% | අදාළ නොවේ | - | - | - | 5 | 26 |
| ණය | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ණය වාරිකය 3 | එ.ජ.ඩොලර් | 0.1 | 0.1 | විවිධ | LIBOR -6 Month for USD | 0.50% | 0.15% | - | - | 5 | 25 |
| ණය | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලාව | එ.ජ.ඩොලර් | 12.5 | 12.5 | විවිධ | LIBOR -6 Month for USD | 0.15% | 0.15% | - | - | 10 | 13 |
| ප්‍රදාන | කිරි වෙයන් සඳහා සුදුසු පෝෂණ තාක්ෂණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන | එ.ජ.ඩොලර් | 0.043 | 0.043 | අදාළ නොවේ | | | | | | | |
| ප්‍රදාන | ශ්‍රී ලංකාවේ කුඩා මත්ස්‍ය සම්පත් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩොලර් | 0.015 | 0.015 | අදාළ නොවේ | | | | | | | |
| ප්‍රදාන | කෘෂි-ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය (ADP) | නැගෙනියානු ඩොලර් | 0.162 | 0.013 | අදාළ නොවේ | | | | | | | |
| ප්‍රදාන | මධ්‍යම කඳුකරයේ නුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ගාස්තුවෙන් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීම | එ.ජ.ඩොලර් | 0.0001 | 0.0001 | අදාළ නොවේ | | | | | | | |
| ණය | කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (ජංකොජ) | එ.ජ.ඩොලර් | 11.8 | 11.8 | විවිධ | LIBOR -6 Month for USD | 0.70% | 0.50% | - | - | 5 | 24 |
| ණය | ආපදා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති ණය වැඩසටහන | එ.ජ.ඩොලර් | 101.5 | 101.5 | විවිධ | ලෝක බැංකු අනුපාතයක් | 0.00% | - | මූලික ගාස්තු | එ.ජ.ඩොලර් 510,000 | 3 | 19 |
| ප්‍රදාන | දුර්ලභ වාණිජ ආස්තමේන්තු ව්‍යාපෘතියේ සංඛ්‍යාත ධාරිතා සංවර්ධන හා අරමුදල (IBRD/IDA මගින්) | එ.ජ.ඩොලර් | 0.2 | 0.2 | අදාළ නොවේ | | | | | | | |
| ණය | කුඩා වැව් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන | වි.ගැ.නි. | 1.5 | 2.1 | අදාළ නොවේ | | | | | | 10 | 39 |
| ප්‍රදාන | පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන සහ සම්පත් කළමනාකරණ වැඩසටහන 2 | එ.ජ.ඩොලර් | 1.5 | 1.5 | අදාළ නොවේ | | | | | | | |
| ණය | ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන | වි.ගැ.නි. | 9.1 | 12.6 | ස්ථාවර | 0.75% | අදාළ නොවේ | - | - | - | 11 | 30 |
| ණය | ඉරිගමුව වැව්මාර්ග සංවර්ධන වැඩසටහන | වි.ගැ.නි. | 5.7 | 7.9 | අදාළ නොවේ | | | | | | 11 | 26 |

ඇමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහකාරීතා යටතේ ලද ප්‍රතිලබ්ධි උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමඟ (ඉතිරිය)

| සංවර්ධන වර්ගීකරණය/ නියමය | නියමය | ප්‍රතිලබ්ධි ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සහන කාලය (වර්ෂ) | කල්පිත (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | | |
|---------------------------|---|-------------------------------|----------------------------|-----------|------------------------|-----------|--------------------------|-----------------|----------------------------------|---------------|----|
| | | වි.ගැ.නි. | ප්‍රමාණය, (බොහෝ විභිමයෙන්) | ව.ජ.බොලර් | පොලී වර්ගය | අනුපාතිකය | සීමාගතීය (පදනම් අංක 100) | | | වෙනත් තොරතුරු | |
| ලෝක බැංකුවේ සංවර්ධන සමාජය | දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | -0.1 | -0.2 | අදාළ නොවේ | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු 0.75% | 10 | 20 |
| ණය | විසි එක් වන ගනවර්ෂය සඳහා උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 1.1 | 1.5 | අදාළ නොවේ | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු 0.75% | 10 | 20 |
| ණය | උතුරු නැගෙනහිර පළාත් සේවා ගොඩනැගීමේ (පුර නැඟීම) | වි.ගැ.නි. | 0.5 | 0.6 | අදාළ නොවේ | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු 0.75% | 10 | 19 |
| ණය | කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය | වි.ගැ.නි. | -1.1 | -1.5 | අදාළ නොවේ | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු 0.75% | 10 | 19 |
| ණය | මාර්ග සහාය ව්‍යාපෘතිය දෙවන අදියර | වි.ගැ.නි. | -1.8 | -2.4 | අදාළ නොවේ | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු 0.75% | 10 | 20 |
| ණය | දැනුමේ කේන්ද්‍රය සඳහා පදනමක් වශයෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය | වි.ගැ.නි. | 1.2 | 1.2 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | දෙවන සොබාව අංශ සංවර්ධන වැඩසටහන | වි.ගැ.නි. | 11.3 | 15.6 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | දේශගුණික හැඩගැසීම් වලට මරොන්තුරීමේ හැකියාව වැඩිදියුණු කිරීම කළමනාකරණය | වි.ගැ.නි. | 15.2 | 21.3 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | උපායමාර්ගික තහර සංවර්ධන ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 8.0 | 8.0 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | වෙලි ආරක්ෂණ හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය-අතිරේක මූල්‍යයන් | වි.ගැ.නි. | 12.6 | 17.4 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - "ප්‍ර" කොටස | වි.ගැ.නි. | 7.1 | 10.0 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ප්‍රදාන | කොළඹ නදාසන්න ප්‍රදේශවල ගහස්න සනීපාරක්ෂාව සහ නිවාස සඳහා විසිපුම් වර්ධනය කිරීම | එ.ජ.ඩො | 1.2 | 1.2 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | AusAid DFAT ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් දැනුමේ කේන්ද්‍රය සඳහා පදනමක් වශයෙන් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීම | එ.ජ.ඩො | 8.0 | 8.0 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | අපදා අවදානම් කළමනාකරණය සඳහා අපදා අවමකිරීම හා යථා ස්වභාවයට පත්වීමට සහයෝගය ලබාදීමේ ව්‍යාපෘතිය | එ.ජ.ඩො | -0.2 | -0.2 | අදාළ නොවේ | | | | | | |
| ණය | ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 6.9 | 9.6 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය | එ.ජ.ඩො | 1.0 | 1.4 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | උතුරු නැගෙනහිර පළාත් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍යයන් [NELSIP] | එ.ජ.ඩො | 14.3 | 19.9 | ස්ථාවර | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු 0.75% | 5 | 25 |
| ණය | තරඟකාරීත්වය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය නිරපේක්ෂ සංවර්ධන ප්‍රතිපත්ති ණය | එ.ජ.ඩො | 100.0 | 100.0 | ස්ථාවර | ස්ථාවර | 3.67 | - | මූලික ගාස්තු 0.25% | 8 | 27 |
| ණය | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | එ.ජ.ඩො | 4.1 | 4.1 | ස්ථාවර | ස්ථාවර | 3.20% | - | සේවා ගාස්තු 1% | 5 | 20 |
| ණය | මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය | එ.ජ.ඩො | 5.9 | 5.9 | ස්ථාවර | ස්ථාවර | 3.10% | - | සේවා ගාස්තු 1% | 5 | 20 |
| ණය | කොළඹ ජාතික අධිවේගී මහාමාර්ග | එ.ජ.ඩො | 2.3 | 2.3 | ස්ථාවර | ස්ථාවර | 4.60% | - | - | 5 | 20 |
| ප්‍රදාන | ජාතික REDD+ වැඩසටහනේ ආයෝජන රාමුව සහ ක්‍රියාකාරී සැලැස්ම | එ.ජ.ඩො | 0.04 | 0.04 | අදාළ නොවේ | | | | | | |
| ප්‍රදාන | නිරපේක්ෂ සේව සේවකර්ම බලශක්ති නිෂ්පාදනය ප්‍රවර්ධන කිරීම | එ.ජ.ඩො | 0.04 | 0.05 | අදාළ නොවේ | | | | | | |

අමුණුම 8.1 | 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල සංවර්ධන සහකාරීතා යටතේ ලද ප්‍රතිලාභී උපයෝජනය වූ ව්‍යාපෘති / වැඩසටහන්, ඒවා ලබාගත් මූල්‍යයන් නියමයන් සමග (ඉතිරිය)

| සංවර්ධන පාර්ශ්වකරු/ නියමය | නාමය | ව්‍යාපෘතිය හෝ වැඩසටහන | ප්‍රතිලාභී ප්‍රමාණය (මිලියන) | | | වාර්ෂික පොලී අනුපාතිකය | | | සහන කාලය (වර්ෂ) | කල්පිරීම (සහන කාලය ඇතුළත්ව) (වර්ෂ) | |
|------------------------------|------|---|------------------------------|---------------------------|-----------|------------------------|-----------|----------------------------|-----------------|------------------------------------|---------------|
| | | | වනිමය | ප්‍රමාණය, (බොහෝ විවිධයන්) | එ.ජ.ඩොලර් | පොලී වර්ගය | අනුපාතිකය | සීමාන්තිකය (පදනම් අංක 100) | | | වෙනත් තොරතුරු |
| ප්‍රදාන | | ජාතික පෙරේට් විවිධත්ව උපක්‍රමික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම | එ.ජ.ඩො | 0.05 | 0.05 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | | පුරුණ ආපදා කළමනාකරණ වැඩසටහන 2014 - 2018 | එ.ජ.ඩො | 0.05 | 0.05 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | | සුක්ෂිද්ධියට සම්ප්‍රවේශය ව්‍යාපෘතිය (දෙවන අදියර) | එ.ජ.ඩො | 0.2 | 0.2 | අදාළ නොවේ | | | | | |
| ප්‍රදාන | | විටේකර අනුමැතියේ ජීවිත පාලනය | එ.ජ.ඩො | 0.4 | 0.4 | අදාළ නොවේ | | | | | |
| ණය | | මාර්ග සහය ව්‍යාපෘතිය දෙවන අදියර | වි.ගැ.නි. | (1.8) | (2.4) | අදාළ නොවේ | අදාළ නොවේ | 0.50% | සේවා ගාස්තු | 0.75% | 10 |
| ණය | | දැනුම මෙහෙයුම් සඳහා පදනමක් වශයෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය | වි.ගැ.නි. | 1.2 | 1.2 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ණය | | දෙවන සොබාව අංශ සංවර්ධන වැඩසටහන | වි.ගැ.නි. | 11.3 | 15.6 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ණය | | දේශගුණික හානිගැසීම වලට මරෝත්තුම් හැකියාව වැඩිදියුණු කිරීම කළමනාකරණය | වි.ගැ.නි. | 15.2 | 21.3 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ණය | | උපායමාර්ගික තහර සංවර්ධන ව්‍යාපෘතිය | වි.ගැ.නි. | 8.0 | 8.0 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ණය | | වෙලි ආරක්ෂණ හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය-අතිරේක මූල්‍යයන් | වි.ගැ.නි. | 12.6 | 17.4 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ණය | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - "ජී" කොටස | වි.ගැ.නි. | 7.1 | 10.0 | ස්ථාවර | 1.25% | 0.50% | සේවා ගාස්තු | 0.75% | 5 |
| ප්‍රදාන | | කොළඹ නගරයේ ප්‍රදේශවල ගෘහස්ථ සැකිලි ප්‍රවර්ධනය සහ නිවාස සඳහා පිවිසුම් වර්ධනය කිරීම | එ.ජ.ඩො | 1.2 | 1.2 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | AusAid DFAT ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් දැනුම කෙරෙහි සඳහා පදනමක් වශයෙන් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීම | එ.ජ.ඩො | 8.0 | 8.0 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | ප්‍රජා වන වැඩසටහන | එ.ජ.ඩො | 0.3 | 0.3 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කිරීම සුක්ෂිද්ධිය සහ සමාජ ඒකාබද්ධතාවයට ප්‍රවේශීය ශක්තිමත් කිරීම | එ.ජ.ඩොලර් | 0.05 | 0.05 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇතිවන පසු අවදානම යථා තත්වයට පත්කිරීම හා සංවර්ධනය | එ.ජ.ඩොලර් | 0.03 | 0.03 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | පෙරේට් විවිධත්ව සංරක්ෂණ හා පාරිසරික අධි සංවේදී ප්‍රදේශ තුළ පරිසර පද්ධති පෝෂණය ඉහළ නැංවීම | එ.ජ.ඩොලර් | 0.08 | 0.08 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | ශ්‍රී ලංකාවේ කඩිනම් සංවර්ධන ක්‍රියාවලිය තුළ ගෝලීය පරිසර අවශ්‍යතා සහ මනා ප්‍රමාණයක් සහිතව පිළිබඳ සහතික කිරීම | එ.ජ.ඩොලර් | 0.02 | 0.02 | | | | අදාළ නොවේ | | |
| ප්‍රදාන | | UNICEF දේශීය වැඩසටහන 2013-2017 | එ.ජ.ඩොලර් | 6.86 | 6.86 | | | | අදාළ නොවේ | | |
| එක්සත් ජාතීන්ගේ මහා අරමුදල | | | | | | | | | | | |
| මුළු එකතුව | | | | | | | | | | | 1,640.4 |

මූලාශ්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
 සටහන : විවිධ විනිමයෙන් සිදු වූ ප්‍රතිලාභීන් එ.ජ.ඩොලර් බවට පත්කිරීමේ දී වර්ෂාවසානයේ පදනම් විනිමය අනුපාතිකයන් භාවිත කර ඇත.
 LIBOR = ලන්ඩන් අන්තර් බැංකු අර්ථසහ අනුපාතය
 EURIBOR = යුරෝපීය අන්තර් බැංකු අර්ථසහ අනුපාතය
 වි.ගැ.නි. = විශේෂ ගැනුම් හිමිකම්

රජය සතු වාණිජ
ව්‍යවසායයන්හි කාර්යසාධනය

09

9.1 සමාලෝචනය

රජය සතු ව්‍යාපාර, විශේෂයෙන්ම රජය සතු වාණිජ ව්‍යාපාර බලශක්තිය, බැංකු, නාවික වැනි මූලික ක්ෂේත්‍රයන්හි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් රටේ ආර්ථිකය ඉහළ වර්ධනයක් කරා පරිවර්තනය කරමින් සිටී.

400 ක් වන රාජ්‍ය ව්‍යාපාරයන් වාණිජමය හා වාණිජමය නොවන ලෙස පුළුල් වශයෙන් වර්ගීකරණය කළ හැක. මේ අතුරින් රාජ්‍ය ව්‍යාපාර 55 ක් වශයෙන් වැදගත් වාණිජමය රාජ්‍ය ව්‍යාපාර ලෙසත් 350 ක් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාර ලෙසත් හඳුනා ගෙන ඇත.

2015 දී රාජ්‍ය ව්‍යවසායන් 19 ක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත. සියලුම රාජ්‍ය ව්‍යාපාර මහා භාණ්ඩාගාරය මගින් අධීක්ෂණය කරන

අතර මේ අතුරින් රාජ්‍ය ව්‍යාපාර 127 ක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින්ද, රාජ්‍ය ව්‍යාපාර 129 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින්ද අධීක්ෂණය කෙරේ.

වර්ෂය තුළ වාණිජමය රාජ්‍ය ව්‍යාපාර 55 අතුරෙන් 39 ක් ලාභදායී වූ අතර 16ක් අලාභදායී විය. තවද රාජ්‍ය ව්‍යාපාරයන්හි මුළු වත්කම් 2015 ට සාපේක්ෂව 2016 දී 4.5 ක ප්‍රතිශතයකින් වර්ධනය විය. ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය සිය වගකීම් අඩු කර ගැනීම තුළින් බැංකු කෙරෙහි ඇති දිගු කාලීන හා කෙටි කාලීන ණය සහ ණය පහසුකම් අඩු වීම නිසා 2015 රු. බිලියන 354 ක් වූ බැංකු ක්ෂේත්‍රයේ ණය අනාවරණය වීම් 2016 දී 2015 රු. බිලියන 308 ක් දක්වා අඩු විය.

9.1 වගුව | රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ ආංශික වත්කම් පදනම

| අංශය | රජය සතු මුළු වාණිජ ව්‍යවසායයන් ගණන | මුළු වත්කම් | | රු. බිලියන වර්ධනය (%) |
|------------------------|------------------------------------|-----------------|-----------------|-----------------------|
| | | 2015.12.31 | 2016.12.31 | |
| බලශක්ති | 2 | 981.51 | 1,004.29 | 2.30 |
| ජලය | 1 | 332.11 | 383.82 | 15.40 |
| වරාය | 1 | 337.27 | 332.77 | (1.50) |
| මගී ප්‍රවාහන | 1 | 26.99 | 26.88 | (0.40) |
| ගුවන් සේවා | 3 | 126.03 | 128.59 | 1.20 |
| ඉදිකිරීම් | 3 | 40.91 | 38.88 | (4.90) |
| බැංකු හා මූල්‍ය | 9 | 3,968.95 | 4,130.68 | 4.08 |
| රක්ෂණය | 4 | 185.83 | 192.23 | 3.40 |
| ලොතරැයි | 2 | 5.17 | 6.91 | 33.60 |
| පශු සම්පත් | 2 | 10.99 | 21.67 | 97.20 |
| වැවිලි | 6 | 13.03 | 12.97 | (0.46) |
| පුනර්ජනනීය නොවන සම්පත් | 3 | 4.01 | 3.81 | (4.98) |
| සෞඛ්‍යය | 4 | 14.98 | 14.63 | 6.70 |
| මාධ්‍යය | 3 | 8.78 | 9.38 | 6.83 |
| අලෙවිය සහ බෙදාහැරීම් | 11 | 108.87 | 136.82 | 25.80 |
| එකතුව | 55 | 6,165.43 | 6,444.33 | 4.50 |

මූලාශ්‍රය : රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

1. රජය සතු ව්‍යාපාර යනු පාර්ලිමේන්තු පනතකින් හෝ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූ ව්‍යාපාර වේ. මේවා වාණිජ, නියාමන හා ප්‍රවර්ධන වශයෙන් වර්ගකර දැක්විය හැක.
2. රජය සතු වාණිජ ව්‍යාපාර යනු වාණිජ ආයතන වශයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් හෝ සමාගම් පනත යටතේ පිහිටුවන ලද ව්‍යාපාර වේ.

වාණිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය කාලානුරූපීව වර්ධනය වුවද ඒවා සිය උපරිම කාර්යසාධනයක් පෙන්නුම් නොකිරීමට හේතු වූයේ තාක්ෂණය සහ ක්‍රමවේදයන් කෙරෙහි ආයෝජනයන් අඩු වීමත් දුර්වල කළමනාකරණ සහ අවශ්‍ය දක්ෂතාවයන්ගෙන් යුත් සේවකයින් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමත් හේතුවෙනි.

මේ තත්ත්වය යටතේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉලක්ක ගත වූයේ වගවීම, ස්වාධීනත්වය හා ඵලදායීතාවය

වැඩිදියුණු කිරීම සඳහා බහුවිධ ප්‍රතිපත්ති තුළින් මැදිහත්වීමයි. මෙම ප්‍රතිපත්තිමය මැදිහත්වීම් වූයේ සාමූහික අවබෝධතා ගිවිසුම්, එනම් රාජ්‍ය වාණිජ ව්‍යාපාර, රේඛීය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ඇති කර ගැනීම තුළින් රාජ්‍ය වාණිජ ව්‍යාපාරයන්ට ඒවායේ කාර්යසාධනය, සම්පත් රැස් කිරීම තුළින් ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම සහ වඩාත් තාත්වික මිල ප්‍රතිපත්ති ඇති කිරීමටත් වගකීම පැවරීමයි.

9.2 වගුව | 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා ආංශික දායකත්වය

රු. බිලියන

| ආංශය | රජය සතු මුළු වාණිජ ව්‍යවසායයන් ගණන | බදු පෙර ලාභය / (අලාභය) | මුළු ආදායම | දළ දේශීය නිෂ්පාදිතය* සඳහා ආංශික දායකත්වය (%) |
|------------------------|------------------------------------|------------------------|------------------|--|
| බලශක්ති | 2 | 55,121 | 639,781 | 5.72 |
| ජලය | 1 | 835 | 23,585 | 0.2 |
| වරාය | 1 | 1,212 | 43,743 | 0.37 |
| මගී ප්‍රවාහන | 1 | (3,617) | 35,738 | 0.3 |
| ගුවන් සේවා | 3 | (17,297) | 161,492 | 1.36 |
| ඉදිකිරීම් | 3 | (111) | 17,941 | 0.15 |
| බැංකු හා මූල්‍ය | 9 | 84,035 | 413,546 | 3.49 |
| රක්ෂණය | 4 | 12,835 | 53,341 | 0.45 |
| ලොකරැයි | 2 | 3,247 | 36,683 | 0.31 |
| පශු සම්පත් | 2 | 266 | 11,666 | 0.1 |
| වැවිලි | 6 | (356) | 2,503 | 0.02 |
| පුනර්ජනනීය නොවන සම්පත් | 3 | 208 | 1,992 | 0.02 |
| සෞඛ්‍යය | 4 | 2,375 | 36,312 | 0.31 |
| මාධ්‍යය | 3 | (238) | 4,997 | 0.04 |
| අලෙවිය සහ බෙදාහැරීම් | 11 | (1,940) | 57,768 | 0.49 |
| එකතුව | 55 | 136,575 | 1,541,088 | 13.32 |

මූලාශ්‍ර : රජය සතු වාණිජ ව්‍යාපාර සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

* බදු පෙර ලාභය / අලාභය

** වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය

කළමනාකරණ මණ්ඩල තුළට හැකියාව සහ පරිපූර්ණත්වයන් ගෙන් යුත් පත්කිරීම් සිදු නොකිරීම තුළින් එම ආයතනයන් පිහිටුවීමේ අරමුණු කරා ළඟා වී නොමැති අතර ඒවා පාර්ලිමේන්තුවට වගවීමද බරපතල ලෙස නොසලකා ඇත. මේ නිසා මෙම වර්ෂය තුළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් සහාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දී ඇත. මේ සඳහා මූලික හේතුවක් වූයේ රාජ්‍ය ව්‍යාපාර වලට අවශ්‍ය නායකත්ව හැකියාවන් සහ නිපුණතාවන්ගෙන් යුත් වෘත්තිකයින්ගේ සහභාගිත්වය මගින් මග පෙන්වීමයි. රජයේ ප්‍රතිපත්තිය වනුයේ ස්වාධීන කළමනාකරණ මණ්ඩල පත් කිරීම තුළින් මූලික කාර්යසාධන දර්ශක කෙරෙහි ළඟා වීමයි. දේශීය හා විදේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා රාජ්‍ය ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමද දිරිමත් කෙරේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලු රාජ්‍ය ව්‍යාපාරයන්හි පරිපාලිත සමාගම් විගණකාධිපති විසින් විගණනය කරනු ලබන අතර මෙමගින් මහජන මුදල් ආයෝජනය කර ඇති එම ආයතනයන්හි වගවීම වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීම මගින් රාජ්‍ය ව්‍යාපාරයන් කෙරෙහි වඩාත් ඉලක්ක ගත

අධීක්ෂණයක් අපේක්ෂිතය. මෙමගින් තෝරාගත් පොදු පහසුකම් සඳහා වෙළෙඳපොළ අරමුණු කරගත් මිල ප්‍රතිපත්ති හඳුන්වා දීමත් වර්තමානයේ සිටින සේවකයින්ගේ ඵලදායිතාව වර්ධනය කිරීමත්, සාධාරණ නව බදවා ගැනීම් තුළින් සේවක අභිප්‍රේරණය වැඩි කිරීමත් පුද්ගලික රාජ්‍ය අංශයේ හවුල්කාරිත්වය ඇති කිරීම තුළින් රාජ්‍ය ව්‍යාපාරයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමත් අරමුණු කෙරේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය හිල්ටන් හෝටලය, වෝටර්ස් එඩ්ස්, සෙලෙස්ටියල් ටවර්ස් (celestial towers) වැනි උපාය මාර්ගික නොවන ආයෝජන වෙනත් ඵලදායී මාවතක් කෙරෙහි යොමු කිරීමටද ක්‍රියාත්මක වෙමින් පවතී.

ආයෝජන හා ආයෝජන මත ඉපැයීම්

2016 වසර තුළ රාජ්‍ය ව්‍යාපාර 46 ක් බදු හා ලාභාංශ ගෙවීම තුළින් ඒකාබද්ධ අරමුදලට සිය දායකත්වය සපයා ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරය බදු නොවන ආදායම් ලෙස රු. බිලියන 108 ක් 2016 දී උපයා ඇති අතර එය 2015 සාපේක්ෂව සියයට 260ක ඉහළ ප්‍රතිශතයකි. රජය මෙම ආයෝජන මත ඉපැයීම් අරමුදල් සංවර්ධන කටයුතු සහ නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කරනු ඇත.

වගුව 9.3 | රජය සතු වාණිජ ව්‍යවසායයන්ගෙන් ලද අයහාර/ලාභාංශ ආදායම

රු. මිලියන

| | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--|---------------|---------------|---------------|---------------|---------------|----------------|
| අයහාර | 28,629 | 31,514 | 30,400 | 42,137 | 26,118 | 92,338 |
| ජාතික ඉතිරිකිරීමේ බැංකුව | 4,500 | 8,200 | 5,000 | 4,000 | 2,800 | 12,026 |
| ලංකා බැංකුව | 4,000 | 5,000 | 5,000 | 6,500 | 5,000 | 18,000 |
| මහජන බැංකුව | 4,500 | 4,500 | 4,500 | 6,000 | 3,000 | 8,000 |
| විදුලි සංදේශ හා නියාමන කොමිසම | 9,050 | 7,200 | 10,100 | 10,000 | 10,000 | 28,000 |
| ශ්‍රී ලංකා බනිජ්නෙල් නීතිගත සංස්ථාව | | | | 10,000 | | 10,000 |
| රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව | - | 25 | 40 | 10 | 10 | 10 |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | - | 500 | 500 | - | 87 | 88 |
| රාජ්‍ය දුම සංස්ථාව | 75 | 50 | 50 | 25 | 50 | 175 |
| රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව | 59 | 20 | 20 | 25 | 30 | 65 |
| ජාතික රක්ෂණ හාර අරමුදල | 3,495 | 4,200 | 3,200 | 4,000 | 3,000 | 2,500 |
| හු විද්‍යා හා පතල් කාර්යාංශය | 740 | 750 | 700 | 650 | 850 | 900 |
| ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය | - | - | 100 | - | 75 | 175 |
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය | - | 12 | - | - | - | - |
| ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | - | 5 | - | 2 | - | - |
| ලංකා විදුලිබල මණ්ඩලය | 2,000 | - | - | - | - | 8,000 |
| ආයෝජන මණ්ඩලය | 210 | 200 | - | 100 | 141 | 115 |
| ජාතික ලොතරැයි මණ්ඩලය | - | 502 | 500 | - | 50 | 550 |
| සුරැකුම්පත් හා විනිමය කොමිසම | - | - | 94 | - | - | - |
| ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය | - | - | 300 | - | - | - |
| ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය | - | - | 20 | - | - | - |
| ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ මණ්ඩලය | - | - | 25 | - | - | 25 |
| ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය | - | - | 1 | - | - | - |
| ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය | - | - | - | - | 25 | 25 |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය | - | - | - | 500 | 500 | 1,500 |
| සිවිල් ගුවන් සේවා අධිකාරිය | - | 350 | 200 | 250 | 400 | 768 |
| රාජ්‍ය ඖෂධ සංස්ථාව | - | - | 50 | 75 | 100 | 216 |
| ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය | - | - | - | - | - | 200 |
| විදේශ සේවා හා නියුක්ති කාර්යාංශය | - | - | - | - | - | 1,000 |
| ලාභාංශ | 5,722 | 4,548 | - | 4,664 | 3,678 | 15,821 |
| ජාතික ඉතිරිකිරීමේ බැංකුව | 60 | 60 | - | 60 | 60 | 60 |
| ලංකා බැංකුව | 20 | 346 | - | 346 | 346 | 346 |
| මහජන බැංකුව | - | 158 | - | 316 | 316 | 316 |
| ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 6 | 18 | - | 36 | 36 | 36 |
| ජාතික සංවර්ධන බැංකුව | 2 | 4 | - | 6 | 5 | 2 |
| ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව | 1,750 | 1,001 | - | 2,001 | 1,003 | 11,857 |
| ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම | 2,406 | - | - | 500 | 497 | 1,500 |
| ලංකා බණිජ වැලි සමාගම | 500 | 1,700 | - | 43 | 14 | - |
| ලංකා පොස්පේට් සමාගම | 20 | 40 | - | 35 | 30 | - |
| ස්වාධීන රූපවාහිනී ජාලය | 49 | 88 | - | 125 | 84 | - |
| ලංකා ලේලන්ඩ් සමාගම | 35 | 5 | - | 11 | 54 | 34 |
| රක්තා ආරක්ෂක ලංකා සමාගම | - | 10 | - | 68 | 93 | - |
| මාන්තායි ලුණු සමාගම | - | - | - | 1 | - | - |
| ලංකා පොහොර සමාගම | 12 | 4 | - | 38 | 54 | 116 |
| කොළඹ කොමර්ෂල් පොහොර සමාගම | - | 8 | - | 12 | 10 | 25 |
| පරන්තන් කෙම්කල්ස් සමාගම | 2 | 3 | - | 10 | 5 | - |
| සීමාසහිත කහටගහ ග්‍රෑෆිට් ලංකා සමාගම | - | - | - | 1 | - | - |
| ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව | - | - | - | - | - | 5 |
| ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම | 536 | 759 | - | 759 | 795 | 795 |
| ඩී ලා රූ ලංකා පුද්ගලික සමාගම | 68 | 42 | - | 49 | 61 | 62 |
| ලංකා විදුලිබල සමාගම | - | 75 | - | 25 | 87 | 152 |
| ලංකා කර්මාන්ත වතු සමාගම | 31 | 47 | - | 55 | 55 | 47 |
| නිපුණතා සංවර්ධන අරමුදල | - | - | - | - | 2 | - |
| සිලෝන් ඇග්‍රෝ ඉන්විස්ට්ස් | - | - | - | 7 | 6 | 12 |
| සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම | - | - | - | 80 | - | - |
| ආසියා ප්‍රතිරක්ෂණ සංස්ථාව | 6 | - | - | - | - | - |
| ලංකා ලොයිස්ට්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් සමාගම | - | - | - | 2 | 2 | 5 |
| ලංකා බණිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම | - | - | - | - | - | 438 |
| වැවිලි සමාගම් | 219 | 179 | - | 80 | 62 | 10 |
| වෙනත් * | - | 1 | - | - | 1 | 3 |
| එකතුව | 34,351 | 36,062 | 30,400 | 46,801 | 29,796 | 108,159 |

මූලාශ්‍ර : හාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

තෝරාගත් රජය සතු වාණිජ ව්‍යවසායයන් සඳහා සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ හඳුන්වා දීම.

පොදු සම්පත් කළමනාකරණයේ විනිවිදභාවය හා ඒවායේ ප්‍රතිඵලයනට වන වගවීම් ඉහල නැංවීමේ අරමුණින් මෙකී සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ හඳුන්වා දෙනු ලැබේ. ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් වන මෙකී සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ අදාළ වාණිජ ව්‍යවසායයන්, රේඛීය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය විසින් අත්සන් කරනු ලබයි.

රජය සතු වාණිජ ව්‍යවසායයන්හි මූල්‍ය පාලනය හා මූල්‍ය විනය ඉහල නැංවීම අරමුණු කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම යන තෝරාගත් වාණිජ ව්‍යවසායයන් සඳහා රජය විසින් එකඟත්වයට පැමිණි ව්‍යුහාත්මක ඉලක්කයන් අතුරින් එකක් වන මෙම සාමූහික අවබෝධතා ගිවිසුම් හඳුන්වා දීම මෙම වර්ෂයට පෙර සම්පූර්ණ කළ යුතු විය.

ශ්‍රී ලංකා රජය වෙත මූල්‍ය සහන ලබා දීමේදී රාජ්‍ය වාණිජ ව්‍යවසායයන්හි මූල්‍ය පාලනය හා මූල්‍ය විනය ඉහල නැංවීම ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමූහික අවබෝධතා ගිවිසුම් සංකල්පය ඉදිරියට ගෙන එනු ලැබූ අතර ආරම්භයේ දී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරා ගත් රාජ්‍ය වාණිජ ව්‍යවසායයන් 05ක් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව මෙම සාමූහික ගිවිසුම් ප්‍රකාශ මගින් උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය වාණිජ ව්‍යවසායයන් රටේ ආර්ථික අභිමථාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ධනාත්මක ලෙස දායක කර ගත හැකිය. මෙම අරමුණු ළඟා කර ගැනීමේ දී ප්‍රධාන උපායමාර්ගය විය යුත්තේ පොදු වගවීම් ඉහල නංවමින් මෙම රජය සතු ව්‍යවසායයන්හි සාමූහික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම, කළමනාකරණ ප්‍රතිසංස්කරණ, නවෝත්පාදන මූල්‍යයන්‍ය ශක්තිමත් හා ස්ථිරසාර මූල්‍ය කළමනාකරණය තරඟකාරීත්වය සඳහා විවෘත කිරීම හා ජාත්‍යන්තර වශයෙන් පොදුවේ පිළිගත් භාවිතයන් සහ ඵලදායී මානව සම්පත් කළමනාකරණය ඇති කිරීම තුළින් ස්වයං මූල්‍යයන තත්ත්වයකට පත්වීම සඳහා උනන්දු කරවීම හා අවශ්‍ය පහසුකම් සැලසීම වේ.

මෙකී සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශයන්හි රජය සතු වාණිජ ව්‍යවසායයන්හි සංයුක්ත සැලැස්ම හා සමගාමීව සකසනු ලබන ප්‍රධාන කාර්ය සාධන දර්ශක අන්තර්ගතයි. ඒවා පහත පරිදි වේ.

1. ඉදිරි වර්ෂ 03 ක කාලයක් සඳහා මූලික කාර්ය සාධන දර්ශක සඳහා ඉලක්කයන්
2. සියලුම වාණිජ නොවන භාණ්ඩ හා සේවා සැපයීම සඳහා වන පුරෝකථනය කරන ලද මූල්‍ය බලපෑම
3. ඉදිරි වර්ෂ 03 ක කාලයක් සඳහා විස්තරාත්මක අයවැය හා මූල්‍ය පුරෝකථන
4. ප්‍රාග්ධන ආයෝජන සැලසුම්

මෙම ක්‍රියාවලියේ ඵලදායිතාවය මූලික වශයෙන් තීරණය වනුයේ සාමූහික ගිවිසුම් ප්‍රකාශ කෙතරම් දුරට අදාළ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ විසින් පොදු හිමිකාරීත්ව කළමනාකරණ මෙවලමක් ලෙස භාවිතා කරන්නේද යන්න මත වේ.

9.2 බලශක්තිය

රටේ බලශක්ති අංශය ප්‍රධාන වශයෙන් රාජ්‍ය වාණිජ ව්‍යවසායයන් 02ක් වන ලංකා බන්දුනේල නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මත ක්‍රියාත්මක වේ. ලංකා බන්දුනේල නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනවල වත්කම්, සියළුම රාජ්‍ය වාණිජ ව්‍යවසායයන්ගේ සමස්ථ වත්කම් පදනමින් සියයට 16 ක් වුවද පසුගිය වසර 05 තුළ මෙම ආයතන දෙකෙහි ප්‍රාග්ධන වත්කම් මත කල ආයෝජන රු.බිලියන 20 ක් එනම් එම ආයතන වල වත්කම් පදනමින් සියයට 2 ක පමණ අගයක් ගනී. කෙසේ වුවත්, මෙම ආයතන දෙකෙහි කාර්යක්ෂම හා ඵලදායී කාර්යසාධනය, උසස් තත්ත්වයේ වත්කම් අඛණ්ඩව ගොඩනැගීම සඳහා කරනු ලබන සැලකිය යුතු ආයෝජනයන් මෙන්ම (එනම් විදුලිබලාගාර, තෙල් පිරිපහදු වැඩි දියුණු කිරීම වැනි), කාලගුණ වෙනස් වීම් සහ ඉන්ධන මිලෙහි අස්ථාවරත්වය මත රඳා පවතී.

මෙම තත්ත්වය තුළ, ඉන්ධන මිල අවපාත වීම ලාභ ඉපයීම කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් නිර්මාණය කලද, නියඟ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ආයෝජන නොකිරීම ද බලශක්ති අංශයේ අවදානම් තත්ත්වයට හේතු වී තිබේ. ඉදිරි වසර 3-5 කාලය තුළ අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5 ක් පමණ වීම මඟින් බලශක්ති ඉල්ලුමේ සිදුවන වැඩිවීම ද සමඟ මෙය තවදුරටත් අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇත. තවද, කි.වො.පැ. 495 වන රටෙහි ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය මේ වනවිටත් සාපේක්ෂව අවම මට්ටමක පවතින බැවින් ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ ඉල්ලුමේ කිසියම් වැඩිවීමක් සිදු වුවහොත් මෙම අංශයට සැලකිය යුතු බලපෑමක් ඇති වනු ඇත.

එම නිසා තවදුරටත් මෙම අංශයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඇති කරගනිමින් බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා නව තාක්ෂණය, විකල්ප බලශක්ති ප්‍රභව සහ නව මූල්‍ය ආකෘති වැනි විකල්ප උපාය මාර්ග සොයා බැලීමට උනන්දු වීම වැදගත් වේ.

මේ සඳහා රජයේ ප්‍රතිපත්තිය වන පිරිවැය පිළිබිඹු වන මිල ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීම මඟින් සම්පත් යෙදවීමේ කාර්යසාධනය සහතික කිරීමට හැකි වනු ඇත.


ලංකා විදුලිබල මණ්ඩලය

වසර 2016 දී, ලංකා විදුලි බල මණ්ඩලය මෙ.වො.4,916 ක ජනන ධාරිතාවයකින් සහ කි.මී. 303,000 පමණ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් මාර්ග සමඟ රටේ ගෘහස්ථ විදුලිකරණය සියයට 99 ක් දක්වා පුළුල් කර ඇත. මිලියන 5.8 කට

වඩා වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් දිනකට ඒකක මිලියන 35 ක් පමණ පරිභෝජනය කරන අතර ඔවුන්ගේ වාර්ෂික ඉල්ලුම 2016 දී දළ වශයෙන් ඒකක මිලියන 12,833 දක්වා ලඟා විය. විදුලිබල පද්ධතියෙහි සිදු කල වැඩි දියුණු කිරීම් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයට 2007 දී සියයට 17 ක් වූ පද්ධති භාතිය 2016 දී සියයට 10 දක්වා ක්‍රමයෙන් අවම කර ගැනීමට හැකි විය.

2016 වසරේ පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්, 2015 වසරේ ජල විදුලිය : තාප විදුලිය (ඉන්ධන) : තාප විදුලිය (ගල් අගුරු) 38 : 28 : 34 සිට 2016 වසරේ දී 25 : 40 : 35 දක්වා බලශක්ති උත්පාදන සංයුතිය වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 දී රු. 15.06 ක් වූ ඒකකයක පිරිවැය 2016 දී රු. 17.53 දක්වා ඉහළ ගොස් ඇත. පිරිවැය පිළිබිඹු වන මිල ක්‍රමය තවමත් ක්‍රියාත්මක නොවන හෙයින් ලංකා විදුලිබල මණ්ඩලය 2016 දී රු.මිලියන 14,499 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත.

9.1 රූප සටහන | විදුලි ජනන ඒකකයකට පිරිවැය (මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය සමඟ)




විදුලි මෝටර් රථ හඳුන්වාදීම සහ විදුලි උපකරණ භාවිතය වැඩි වීමත් ආර්ථිකය වෙත එකතුවන කර්මාන්ත වැඩිවීමත් සමඟ පසුගිය වසර 05 තුළ, විදුලිය සඳහා වන ඉල්ලුම වසරින් වසර දළ වශයෙන් සියයට 4.5 ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වෙමින් පවතී. ඒ අනුව, රජයේ ද්විඋපාය මාර්ගය ලෙස අඩු වියදම් මෙන්ම පරිසරහිතකාමී විදුලි බල උත්පාදනය සහතික කිරීමට යොමු වී ඇත. ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන විදුලි උත්පාදන සැලැස්ම පරිදි 2015-2034 දක්වා කාලය තුළ සෑම වසරකම නිෂ්පාදන ධාරිතාව අවම වශයෙන් මෙ.වො. 870 ක් ලෙස පවත්වා ගැනීම සඳහා යොමු විය යුතු අතර අවම වශයෙන් රු.බිලියන 20 ක් හෝ ඇ.ඩො.මිලියන 132 ක් පමණ ආයෝජනය කල යුතුය.

මෙම පසුබිම තුළ කෙරවලපිටිය ප්‍රදේශයේ මෙ.වො. 300 ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් තැනීමට, හම්බන්තොට මෙ.වො. 170 ක ද්විත්ව ඉන්ධන බලාගාරයක් සැලසුම් කිරීමට, කඩිනමින් මෙ.වො. 50 ධාරිතාවයකින් යුත් ජංගම විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීමට, මෙ. වො. 25 ක ධාරිතාවයෙන් යුත් මාතර HFO බලාගාරය මිලදී


ගැනීමට, මෙ. වො. 100 ක ධාරිතාවයෙන් යුත් පුත්තලමේ පිහිටි හෙලදනවි බලාගාරය මිලදී ගැනීමට, මෙ. වො. 100 ක ධාරිතාවයෙන් යුත් ඇඹිලිපිටියේ HFO බලාගාරය මිලදී ගැනීමට, දැනට පවතින තාප බලාගාර සඳහා ද්‍රවිකෘත

කරන ලද අතර මෙ.වො. 200 ක ධාරිතාවයෙන් යුත් මන්නාරම සුළං විදුලි ව්‍යපෘතියේ මූලික කටයුතු ආරම්භ කරන ලදී. එවැනි සංවර්ධන කටයුතු වලින් 2020 දී සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සියයට 20 දක්වා වැඩි කරගැනීම වැනි රටෙහි ප්‍රතිපත්තිමය අරමුණු ඉටු කර ගැනීමට හැකි වනු ඇත.

9.2 රූප සටහන | විදුලි භාවිතය 2012 ගි.වො.පැ



9.3 රූප සටහන | විදුලි භාවිතය 2016 ගි.වො.පැ



ස්වාභාවික වායු මිලට ගැනීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට සහ කොළඹ වරායේ හෝ කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවිකෘත ස්වාභාවික වායු පර්යන්ත පිහිටුවීමට 2016 දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

2016 දී ගනු ලැබූ සංවර්ධන ක්‍රියාමාර්ග වලට අනුව 2017 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ආයතනික අභිප්‍රාය පිළිබඳ ප්‍රකාශයට ඇතලත් වන ලදී. ආයතනික අභිප්‍රාය පිළිබඳ ප්‍රකාශයේ සඳහන් ප්‍රධාන කාර්යසාධන ඉලක්ක ලෙස පාරිභෝගිකයන්ට ලබා දෙන විදුලිබලයේ ගුණාත්මය වැඩි දියුණු කිරීම, අඩු පිරිවැය විදුලි සැපයුම්කරු බවට පත් වීම, විදුලිබල උත්පාදන ධාරිතාවය වැඩි කිරීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම දැක්විය හැක.

ඒ සමඟම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තමන් විසින් විදුලිය උත්පාදනය කිරීම දිරි ගැන්වීම සඳහා සූර්ය බල සංග්‍රාමය නමින් සූර්ය බලශක්ති උත්පාදන වැඩ සටහනක් ආරම්භ

වගුව 9.4 | ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාපිත ධාරිතාව සහ විදුලි ජනනය 2014-2016

| වර්ගය | 2014 | | | 2015 | | | 2016 කෙටුම්පත් | | |
|--|-----------------------|------------------------------------|----------|-----------------------|------------------------------------|----------|-----------------------|------------------------------------|----------|
| | ස්ථාපිත ධාරිතාව මෙ.වො | සමස්ත විදුලි ජනනයේ ප්‍රතිශතයක් ලෙස | ගි.වො.පැ | ස්ථාපිත ධාරිතාව මෙ.වො | සමස්ත විදුලි ජනනයේ ප්‍රතිශතයක් ලෙස | ගි.වො.පැ | ස්ථාපිත ධාරිතාව මෙ.වො | සමස්ත විදුලි ජනනයේ ප්‍රතිශතයක් ලෙස | ගි.වො.පැ |
| ජලවිදුලිය | 1,377 | 29% | 3,652 | 1,377 | 38% | 4,925 | 1,382 | 25% | 3,504 |
| තාපවිදුලිය- ලංවිමඉන්ධන | 544 | 14% | 1,744 | 604 | 8% | 1,085 | 1,504 | 17% | 2,362 |
| තාපවිදුලිය- ස්වාධීන තාපවිදුලි උත්පාදකයන්- ඉන්ධන | 671 | 21% | 2,610 | 511 | 9% | 1,226 | 611 | 15% | 2,164 |
| තාපවිදුලිය- ගල්අඟුරු | 900 | 26% | 3,202 | 900 | 34% | 4,457 | 900 | 35% | 5,066 |
| සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති- සුළං සහ අනෙකුත් | 440 | 10% | 1,215 | 455 | 11% | 1,466 | 519 | 8% | 1,195 |
| එකතුව | 3,932 | 100% | 12,423 | 3,847 | 100% | 13,159 | 4,916 | 100% | 14,291 |

මූලාශ්‍ර : ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය 2017, 2018 හා 2019 දී පිළිවෙලින් රු.බිලියන 35, රු.බිලියන 41 සහ රු.බිලියන 48 ලෙස ඇස්තමේන්තු කර ඇත. කෙසේ වුවද, පවතින දැඩි නියඟය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 වසරේ අපේක්ෂිත අලාභය තවදුරටත් වැඩි වීමට ඉඩ තිබේ.

ඒ සමඟම 2017 වසරේ සිට ගල් අඟුරු ආනයනය සඳහා සියයට 15 ක එකතු කල අගය මත බදු පැනවීම හා 2016 සිට අලෙවිය මත සියයට 2 ක ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම මත 2017-2020 කාලය තුළ වසරකට රු.බිලියන 11 බැගින් සංඝාත්මක බලපෑමක් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වයට සිදු විය හැක.

ලංකා බන්ධනාගාර ජාතික සංස්ථාව

2016 වර්ෂය අවසාන වනවිට ලංකා බන්ධනාගාර ජාතික සංස්ථාව සියයට 85 ක වෙළෙඳපොළ කොටසක් හිමිකරගෙන ඇත. ජාත්‍යන්තර බන්ධනාගාර මිල ගණන්වල අඩුවීමත් සමඟ 2014 වර්ෂයේ ආනයනය කරනු ලැබූ ඇ.ඩො මිලියන 3,187 හා සසඳන විට ලංකා බන්ධනාගාර ජාතික සංස්ථාවේ ආනයන වියදම 2016 වර්ෂය තුළ ඇ.ඩො මිලියන 1,708 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2014 වර්ෂයේ සිට අඩු තෙල් මිල ගණන් පැවතීම නිසා ලංකා බන්ධනාගාර ජාතික සංස්ථාවට මෙන්ම රටටද වාසිදායක තත්ත්වයක් උදා වී ඇති අතර මෙම තත්ත්වය ලංකා බන්ධනාගාර ජාතික සංස්ථාවට

9.5 වගුව | ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය

රු. මිලියන

| | තත්වය | | | | |
|--|----------|---------|----------|---------|----------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මෙහෙයුම් තත්ත්වය | | | | | |
| ආදායම | 170,043 | 200,931 | 205,638 | 198,363 | 216,647 |
| විදුලි අලෙවිය | 163,513 | 194,147 | 202,645 | 188,684 | 206,811 |
| වෙනත් ආදායම් | 6,530 | 6,784 | 2,993 | 9,679 | 9,836 |
| වියදම | 247,812 | 188,082 | 222,924 | 177,408 | 231,147 |
| සාප්‍ර ගිණිපාදන පිරිවැය | 173,878 | 120,410 | 164,762 | 107,836 | 152,030 |
| ගිවිසුම්ගත විදුලිය මිලදී ගැනීම (සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව) | 120,264 | 80,308 | 101,149 | 63,731 | 81,752 |
| ලංවිම-ඉන්ධන පිරිවැය (දැව්තෙල් සහ ගල් අඟුරු) | 53,614 | 40,102 | 63,613 | 44,105 | 70,278 |
| නිෂ්පාදන, සම්ප්‍රේෂණ, බෙදා හැරීම්, මෙහෙයුම් හා කළමනාකරණ පිරිවැය | 25,481 | 26,196 | 25,236 | 33,297 | 40,975 |
| පොදු වියදම් | 19,075 | 8,172 | 4,536 | 3,882 | 4,487 |
| ණය සහ ප්‍රමාද ගෙවීම් මත පොලී | 8,246 | 12,813 | 7,027 | 5,133 | 4,276 |
| ක්ෂයවීම් | 21,131 | 20,491 | 21,362 | 27,260 | 29,379 |
| මෙහෙයුම් ලාභ/(අලාභ) | (77,769) | 12,849 | (17,286) | 20,955 | (14,499) |
| දුවශීලීතා තත්ත්වය | | | | | |
| බැංකු වලින් ණය ලබා ගැනීම් | 19,455 | 58,760 | 27,000 | 318 | 6,108 |
| බැංකු ණය ගෙවීම් | 8,308 | 37,143 | 16,612 | 13,495 | 14,387 |
| නොවියවූ බැංකු ණය | 22,788 | 44,404 | 54,791 | 41,614 | 33,468 |
| බන්ධනාගාර ජාතික සංස්ථාව සහ නිදහස් විදුලි සැපයුම්කරුවන්ගේ මිලදී ගැනීම් | 142,164 | 157,998 | 132,939 | 62,427 | 110,096 |
| බන්ධනාගාර ජාතික සංස්ථාව සහ නිදහස් විදුලි සැපයුම්කරුවන්ට ගෙවීම් | 120,264 | 134,048 | 140,750 | 72,177 | 85,014 |
| බන්ධනාගාර ජාතික සංස්ථාව සහ නිදහස් විදුලි සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය | 21,900 | 23,950 | 16,140 | 6,390 | 31,603 |
| මෙහෙයුම් දත්ත | | | | | |
| විදුලි ඒකක අලෙවිය (ගි.වො.පැ) | 10,474 | 10,628 | 11,063 | 11,786 | 12,785 |
| විදුලි ඒකක නිෂ්පාදනය (ගි.වො.පැ) | 11,801 | 11,959 | 12,423 | 13,159 | 14,291 |
| විදුලි ඒකකයක පිරිවැය | 22.13 | 16.75 | 20.15 | 15.05 | 18.06 |
| විදුලි ඒකකයක ආදායම | 15.66 | 18.91 | 18.32 | 16.01 | 16.08 |
| උත්පාදන සංයුතිය (ගි.වො.පැ.) | | | | | |
| ලංවිම තාප විදුලිය (ඉන්ධන) | 2,029 | 1,326 | 1,744 | 1,085 | 2,362 |
| නිදහස් විදුලි සැපයුම් කරුවන්ගේ මිලදීගත් තාප විදුලිය (ඉන්ධන) | 4,903 | 1,975 | 2,610 | 1,226 | 2,164 |
| ජලවිදුලිය | 2,729 | 6,011 | 3,652 | 4,925 | 3,504 |
| කුඩා පරිමාණ ජලවිදුලිය සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය | 727 | 1,176 | 1,215 | 1,466 | 1,195 |
| ගල්අඟුරු | 1,413 | 1,469 | 3,202 | 4,457 | 5,066 |
| එකතුව | 11,801 | 11,959 | 12,423 | 13,159 | 14,291 |

මූලාශ්‍ර : ලංකා විදුලිබල මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව


සිය සමස්ත ණය ප්‍රමාණය අඩුකරගැනීමට හේතු වී ඇත. කෙසේවෙතත්, මැදපෙරදිග රටවල පවත්නා අස්ථාවර තත්ත්වය හේතුවෙන් බොරතෙල් මිල ගණන් වැඩි වීමට ඇති හැකියාව රටේ සාර්ව ආර්ථිකයට ඉමහත් බලපෑමක් ඇති කළ හැකිය.

2015 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 19.4 ක ශුද්ධ අලාභය හා සැසඳීමේදී ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාව 2016 වර්ෂයේදී රු. බිලියන 69.6 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. 2016 වර්ෂයේ අගභාගයේදී ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සඳහා වන ඩීසල් සහ දැව්තෙල් සඳහා වූ ඉහළ ඉල්ලුම හා මෙම නිෂ්පාදන දෙකම ඉහළ ලාභාන්තිකයක් සහිතව විකිණීම නිසා ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාවේ ලාභය විශාල ලෙස ඉහළ යන ලදී. රුපියලේ අගය බොහෝදුරට ස්ථාවරව පැවතීම නිසා ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාවේ මුළු ආනයන


වියදම අඩුකර ගැනීමට හැකියාව ලැබුණු අතර 2015 වර්ෂයේ රු. බිලියන 32. 8 ක් පැවති විනිමය අලාභය 2016 වර්ෂයේදී රු. බිලියන 8.8 ක් දක්වා පහත වැටීමටද එම තත්ත්වය හේතු විණි. මෙම තත්ත්වය යටතේ ආයතනයේ මූල්‍ය ප්‍රවාහයේ ඇතිවූ වර්ධනය හේතුවෙන් බැංකු දෙක වෙත ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඇ.ඩො මිලියන 313 ක් ගෙවා දැමීමට හැකි වූ අතර එය ආයතනයේ පසුගිය වර්ෂයට සාපේක්ෂව පොළී වියදම රු. මිලියන 3,600 කින් හෙවත් සියයට 24 ක ප්‍රමාණයකින් අඩු කර ගැනීමටද හේතු විය.

සෘජු සහ වක්‍ර බදු ඇතුළුව ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාවෙන් ලබාගන්නා බදු ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර එය 2012 වර්ෂයේදී රටෙහි සමස්ත බදු ආදායමින් සියයට 6.7 ක් වූ අතර 2016 වර්ෂය වන විට එය සියයට 9.9 දක්වා වර්ධනය වී ඇත.

9.4 රූප සටහන | ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාවේ බදු ගෙවීම්



9.5 රූප සටහන | 2016 වර්ෂයේ මුළු බදු ගෙවීම් සංයුතිය (රු. මිලියන)




9.6 වගුව | ලංකා බන්කිංග්ස් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය

| වර්ගය | රු. මිලියන | | | | |
|--------------------------------------|------------|---------|---------|---------|---------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 520,916 | 494,010 | 525,182 | 385,980 | 435,091 |
| ඔක්ටෝ 90 | 91,301 | 102,733 | 106,302 | 86,747 | 96,836 |
| ඔක්ටෝ 95 | 5,451 | 7,739 | 9,954 | 10,470 | 13,932 |
| ඩීසල් | 237,996 | 211,233 | 237,497 | 168,156 | 190,387 |
| සුපිරි ඩීසල් | 3,445 | 4,037 | 4,944 | 5,774 | 7,418 |
| දැව්තෙල් 800 ජජ | 5,750 | 5,882 | 5,109 | 21,860 | 43,539 |
| දැව්තෙල් 1500 ජජ | 43,827 | 45,095 | 39,159 | 16,801 | 3,165 |
| දැව්තෙල් 3500 ජජ | 14,071 | 12,708 | 16,196 | 1,110 | - |
| අවම සල්ෆර් ප්‍රතිගතයක් සහිත දැව්තෙල් | 21,295 | 8,668 | 13,628 | 4,983 | 6,950 |
| නැල්තා | 7,645 | 13,026 | 13,478 | 12,003 | 15,442 |
| භූමිතෙල් | 18,099 | 16,746 | 15,230 | 9,824 | 7,998 |
| ජෙට් ඒ - 1 | 49,921 | 52,609 | 54,622 | 34,641 | 31,559 |
| වෙනත් නිෂ්පාදන | 14,110 | 9,905 | 9,061 | 4,367 | 5,909 |
| වෙනත් ආදායම් | 8,006 | 3,629 | 7,944 | 9,246 | 11,957 |

| | | | | | |
|--------------------------|-----------------|----------------|----------------|-----------------|----------------|
| මුළු පිරවය | 618,226 | 501,780 | 531,490 | 405,866 | 365,471 |
| විකුණුම් පිරිවැය | 573,692 | 467,638 | 500,734 | 337,119 | 326,441 |
| පිරිපහදු කරන ලද තෙල් | 397,696 | 285,034 | 201,590 | 223,648 | 233,056 |
| බොරතෙල් | 175,996 | 182,604 | 299,144 | 113,471 | 93,385 |
| විකුණුම් සහ බෙදාහැරීම් | 12,633 | 11,480 | 10,937 | 13,401 | 14,413 |
| පරිපාලන වියදම් | 5,466 | 3,600 | 5,244 | 2,838 | 3,741 |
| මූල්‍ය පිරිවැය | 25,972 | 18,540 | 13,962 | 15,049 | 11,405 |
| ක්ෂයවීම් | 335 | 485 | 378 | 754 | 643 |
| වෙනත් පිරිවැය | 128 | 37 | 232 | - | - |
| මාභය // (අලාභය) | (97,310) | (7,770) | 1,633 | (19,886) | 69,620 |
| රාජ්‍ය බැංකු සඳහා ඇති ණය | 402,517 | 419,000 | 373,000 | 388,885 | 333,489 |

මූලාශ්‍රය : ලංකා බන්කිංග් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

9.6 රූප සටහන | විවිධ අංශවල අලාභ සංයුතිය



2016 වර්ෂයේ ආයතනයේ මුළු ලාභයට ප්‍රවාහන අංශය සියයට 43 කින් දායක වී ඇති අතර විදුලිබල අංශය ඒ සඳහා සියයට 40 පමණ ප්‍රතිශතයකින් දායක වී ඇත. කෙසේ වෙතත්, අතිරික්ත නිෂ්පාදන සඳහා වූ විභව දේශීය වෙළෙඳපොළක් නොමැතිවීම නිසා දැවිතෙල් ආදී දේශීයව පිරිපහදු කරන ලද පහළ මට්ටමේ නිෂ්පාදන අපනයනය ආයතනයේ ලාභදායීත්වය කෙරෙහි සෘණාත්මකව බලපා ඇත. භූමිතෙල් ලීටරයක සාමාන්‍ය පිරිවැය රු. 55 සහ 60 අතර පැවතියදී එම ලීටරයක් රු. 50 බැගින් විකිණීම හේතු කරගෙන 2016 වර්ෂයේදී ගෘහස්ථ අංශයේදී අලාභයක් වාර්තා වී ඇත.

9.7 වගුව | ලංකා බන්කිංග් නීතිගත සංස්ථාවේ 2015.12.31 දිනට හා 2016.12.31 දිනට පැවති බැංකු ණය හා එහි වෙනස

| වගකීම් | 31.12.2015 | | | 31.12.2016 | | | වෙනස |
|-------------------------|-----------------------|----------------|----------------|-----------------------|---------------|----------------|-----------------|
| | ණය (කාලපරිච්ඡේදය තුළ) | හිඟ | මුළු වටිනාකම | ණය (කාලපරිච්ඡේදය තුළ) | හිඟ | මුළු වටිනාකම | |
| ලංකා බැංකුව | | | | | | | |
| - විදේශ මුදල් ණය (ආනයන) | 73,083 | 24,074 | 97,157 | 74,235 | - | 74,235 | (22,922) |
| - ආනයන බිල්පත් | 60,616 | - | 60,616 | 67,115 | - | 67,115 | 6,499 |
| එකතුව - ලංකා බැංකුව | 133,699 | 24,074 | 157,773 | 141,350 | - | 141,350 | (16,423) |
| මහජන බැංකුව | | | | | | | |
| - විදේශ මුදල් ණය (ආනයන) | 73,226 | 88,416 | 161,642 | 42,723 | 76,356 | 119,079 | (42,563) |
| - ආනයන බිල්පත් | 34,679 | - | 34,679 | 48,087 | - | 48,087 | 13,408 |
| එකතුව - මහජන බැංකුව | 107,905 | 88,416 | 196,321 | 90,810 | 76,356 | 167,166 | (29,155) |
| මුළු එකතුව | 241,604 | 112,490 | 354,094 | 232,160 | 76,356 | 308,516 | (45,578) |

මූලාශ්‍රය : ලංකා බන්කිංග් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

ලංකා බන්කිංග් නීතිගත සංස්ථාවේ වැඩිදියුණු වූ මූල්‍ය ප්‍රවාහ තත්ත්වය හා බැංකු වෙත ගෙවීමට පැවති ණය ප්‍රමාණය අඩුවීම සැලකිල්ලට ගනිමින් 2016 වර්ෂය අගභාගයේදී මහා භාණ්ඩාගාරය විසින් ලංකා බන්කිංග් නීතිගත සංස්ථාව වෙනුවෙන් නිකුත් කර තිබූ ඇ.ඩො 1,800 ක් වූ භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණය ඇ.ඩො 1,600 දක්වා අඩුකරන ලදී.

2017 වසරේ පළමු කාර්තුව තුළ තෙල් මිල ගණන්, බැරලයක් ඇ.එ.ජ ඩොලර් 60 ක් පමණ දක්වා වැඩිවීමත් සමඟ සියළු

නිෂ්පාදන අලාභදායීත්වයක් වාර්තා කරන ලදී. එසේම, ලංකා බන්කිංග් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් තෙල් සමාගමේ මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීමට හා එම ආයතනයන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීම පිණිස රජය විසින් පෙට්‍රල් සහ ඩීසල් මත පනවා තිබූ තීරු බදු 2017.02.01 දින සිට ඉවත් කරමින් බන්කිංග් කාර්මාන්තයෙහි යෙදෙන සමාගම් විශාල අලාභ තත්ත්වයන්ට පත්වීමෙන් වළක්වා ගැනීමට සහය විය.


9.3 ජල සම්පාදනය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රට තුළ ආරක්ෂිත පානීය ජලය සැපයීමෙහිලා සුවිශේෂී කාර්යයක් ඉටුකරයි. දේශීය මූලාශ්‍ර මගින් සියයට 40.3 ක් හා නල ජලය මගින් සියයට 47.7 ක් සැපයීම තුළින් 2016 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත පානීය ජල ආවරණය සියයට 88 ක මට්ටමට ලඟා වී ඇත. 2015 වසරේ 45.2 ක් වූ නල ජල ආවරණය 2016 වසරේ 47.7 දක්වා ලඟා වීම තුළින් දැක්වෙන්නේ 2020 වසර වන විට නල ජල ආවරණය සියයට 60 දක්වා වැඩි කිරීම සඳහා වන රජයේ අරමුණ කරා ලඟා විය හැකි බවය. ඒ අනුව, වර්තමානයේ ජල සම්පාදන ව්‍යාපෘති 337 ක් හා ප්‍රජා මූලික ජල සම්පාදන ව්‍යාපෘති 4500 ක් ඇති අතර මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ තුළින් නව ජල සම්පාදන ව්‍යාපෘතීන් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 588 ක ආයෝජනයක් සිදු කළ යුතු වේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ණය ලබා ගැනීමේ සීමාව රුපියල් බිලියන 220 දක්වා වැඩි කිරීමට සිදු වී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජනගහනයේ සියයට සියයක් සඳහාම ආරක්ෂිත ජල ප්‍රවේශය ලබාදීම සහතික කිරීම සඳහා වන රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2020 වසර වන විට තම නල ජල ආවරණය සියයට 60 දක්වා වැඩි කරගත යුතුය .

9.7 රූප සටහන | ජල පරිභෝජනය



මේ සම්බන්ධයෙන් රජය විසින් නාගරික ජල සම්පාදන ව්‍යාපෘතීන්හි ණය සේවාකරණයෙන් සියයට 50 ක් ද ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතීන්හි ණය සේවාකරණයෙන් සියයට 75 ක් ද ලබා දෙමින් සහය වීමට තීරණය කර ඇත. මීට අමතරව, වකුගඩු රෝග බල පැවැත්වෙන ප්‍රදේශ සඳහා ආරක්ෂිත ජල සැපයුම මෙන්ම මළාපවහන හා අප ජලය ආශ්‍රිත සේවා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා එම ව්‍යාපෘතීන්ගේ සම්පූර්ණ ණය සේවාකරණයම මහා භාණ්ඩාගාරය විසින් සිදුකරනු ලබයි.

9.8 වගුව | ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු. මිලියන | | | | |
|-------------------------------------|------------|----------|----------|-----------|----------|
| | තහවුරු | | | කෙටුම්පත් | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 14,559 | 17,216 | 18,710 | 19,584 | 23,585 |
| ජලය | 13,348 | 16,161 | 17,447 | 18,374 | 21,318 |
| ජල ආශ්‍රිත ආදායම් | 1,211 | 1,056 | 1,263 | 1,210 | 2,267 |
| විකුණුම් පිරිවැය | (9,030) | (10,157) | (11,326) | (12,315) | (13,486) |
| මුළු ලාභය | 5,529 | 7,059 | 7,384 | 7,269 | 10,099 |
| වෙනත් ආදායම් | 1,586 | 1,195 | 1,390 | 1,666 | 1,478 |
| පරිපාලන වියදම් | (5,838) | (5,832) | (5,985) | (8,571) | (9,136) |
| වෙනත් මෙහෙයුම් වියදම් | (54) | (559) | (334) | (464) | (704) |
| මෙහෙයුම් ලාභය / (අලාභය) | 1,223 | 1,863 | 2,455 | (100) | 1,737 |
| මූල්‍ය ආදායම | (799) | (814) | (1,030) | 1,186 | 1,245 |
| වෙනත් වියදම් | 40 | (47) | 53 | (56) | (67) |
| ශුද්ධ ලාභය / (අලාභය) | 384 | 1,002 | 1,372 | 1,030 | 2,978 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| සම්බන්ධතා (සංඛ්‍යාව) | 1.6 | 1.7 | 1.8 | 1.9 | 2.1 |
| ජල නිෂ්පාදන (සහ මීටර් මිලියන) | 525 | 547 | 585 | 612 | 649 |
| ජල විකුණුම් (සහ මීටර් මිලියන) | 398 | 381 | 416 | 442 | 484 |
| ආදායම් නොලබන ජලය (%) | 29.9 | 30.2 | 29 | 28 | 25.4 |
| ජල ව්‍යාපෘති සංඛ්‍යාව | 323 | 325 | 329 | 331 | 337 |
| ප්‍රජා ජල ව්‍යාපෘති (සංඛ්‍යාව) | 4,500 | 4,500 | 4,500 | 4,500 | 4,500 |
| ආරක්ෂිත පානීය ජල ආවරණය (%) | 84.1 | 84 | 84 | 86 | 89 |
| ආයතනික මළාපවහන සම්බන්ධතා (සංඛ්‍යාව) | 699 | 831 | 997 | 726 | 1,349 |
| ගෘහස්ත මළාපවහන සම්බන්ධතා (සංඛ්‍යාව) | 13,578 | 13,946 | 12,192 | 9,643 | 14,523 |

මූලාශ්‍ර : ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ සහග්‍ර සංවර්ධන ඉලක්කයන්ගෙන් එකක් වන 2025 වන විට සියයට සියයක් සනීපාරක්ෂණ ප්‍රවේශය සඳහා පහසුකම් සැපයීම සනීපාරක්ෂක සේවා සැපයීමේ තනි සැපයුම්කරු වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන අරමුණකි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2016 වසරේ පානීය ජලය සහ මීටර මිලියන 649 ක් නිෂ්පාදනය කර ඇත. එය 2015 වසර හා සසඳන විට එය සියයට 6 ක වැඩිවීමක් වන අතර ඒ සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 13,486 කි. 2015 වසරේදී ජල සහ මීටරයක් පාරිභෝගිකයා වෙත සැපයීම සඳහා දැරීමට සිදු වූ රුපියල් 48.00 ක පිරිවැය 2016 වසරේදී ද එලෙසම පවතී.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2016 වසර තුළ දී ජල සම්බන්ධතා 2,092,471 මගින් හා බවුසර් මගින් ජලය සහ මීටර මිලියන 484 ක් බෙදා හැර ඇති අතර එය 2015 වසරට සාපේක්ෂව සියයට 10 ක වර්ධනයකි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2016 වසර තුළදී රුපියල් බිලියන 21.3 ක ආදායමක් වාර්තා කර ඇත. ආරක්ෂිත පානීය ජල භාවිතය තහවුරු කිරීම සම්බන්ධ රජයේ ප්‍රතිපතිය ක්‍රියාත්මක කිරීමට 2016 වසර තුළ තම ජල සම්බන්ධතා සංඛ්‍යාව 144,610 කින් වැඩිකර ගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එයට දායක වී ඇත.

බෙදාහැරීමේ පද්ධතියේ අඛණ්ඩ කාන්දුවීම් හේතුවෙන් 2016 වර්ෂයේදී ආදායම් නොලබන ජලය, ජල සහ මීටර මිලියන 165 ක් ලෙස වාර්තා වී ඇති අතර එය මුළු ජල නිෂ්පාදනයෙන් සියයට 25.4 කි. 2015 වසර තුළ සියයට 28 ක් වූ අදායම් නොලබන ජලය 2016 වසර තුළ දී සියයට 25.4 දක්වා අඩු කර ගැනීමට මණ්ඩලය සමත් වී ඇත.

අඛණ්ඩව ආරක්ෂිත පානීය ජලය සම්පාදනය කිරීමේ අභියෝගය කෙරෙහි පාලනය කළ නොහැකි කාලගුණික තත්ත්වයන්, අස්ථිර වර්ෂාපතන රටාවන් සහ නාගරීකරණය බලපෑ හැකි බැවින් ආරක්ෂිත ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් හා විද්‍යාත්මක ක්‍රමවේදයන් වැනි වෙනත් විකල්ප මාර්ගයන් හඳුනාගත යුතුය.

9.4 වරාය

ප්‍රධාන වරායන් 7 කින් සහ ධීවර වරාය 20 කින් සමන්විත ශ්‍රී ලංකා වරාය හා නාවික ක්ෂේත්‍රය රටෙහි ස්ථිරසාර වර්ධනය තුළ ප්‍රධාන කාර්යසාධනයක් ඉටු කරනු ලබයි. 2015 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බහාලුම් මෙහෙයුම් වරාය 50 අතුරින් 33 වන ස්ථානය අත් කරගෙන තිබුණි.

සමස්ථ නෞකා වලින් සියයට 87 ක් සහ සමස්ථ ධාරිතාවයෙන් සියයට 93 ක් පමණ මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වරාය ලෙස කොළඹ වරාය කටයුතු කරනු ලබයි. ප්‍රධාන බහාලුම් මෙහෙයවනු ලබන ලොව ප්‍රධාන වරායන් වන සිංගප්පූරුව, හොංකොං, සහ ජෙන්සෙන් හි පසුගිය කාලපරිච්ඡේදය තුළ සෘණ වර්ධනයක් අත්කරගෙන සිටියද කොළඹ වරාය විස්සේ සම ඒකක මිලියන 5.7 ක් මෙහෙයවමින් සියයට 10.6 ක ඉහළ වර්ධනයක් අත්කරගනිමින් දෙවන වේගවත් වර්ධනයක් අත්කරගත් වරාය බවට පත්විය. 2016 වර්ෂය තුළ කොළඹ වරායේ සමස්ථ නෞකා පැමිණීම 4,405 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වර්ෂයේ වාර්තා වූ 4,197ට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයකි. තවද 2016 වර්ෂය තුළ සමස්ථ මෙහෙයුම් වල සියයට 11 ක වර්ධනයක්ද අත්කරගෙන ඇත. මෙම සියලු වර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස ඇල්ෆාලීනියර් වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී 26 වන ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2016 වර්ෂයේදී 23 වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත.

ශ්‍රී ලංකා රජය වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙහිලා සුවිශේෂී කාර්යසාධනයක් ඉටු කරනු ලබයි. එමගින් වරාය සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම් සහ නඩත්තු ව්‍යාපෘතීන් සඳහා විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීමට ඉඩපුස්වා සැලසී ඇත.

හම්බන්තොට වරාය අදියර II, නැගෙනහිර බහාලුම් පර්යන්තය හා අංගනය සහ ගාලු වරාය දියකඩනය හා අනෙකුත් පහසුකම් ඉදිකිරීම 2016 වර්ෂය තුළදී සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති අතර වේ. එසේම එම වර්ෂය තුළදී බහාලුම් බෙදා හැරීම, අගය එකතු කරන ලද සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන ඉදිකිරීම යනාදී කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය

වරාය අධිකාරියේ 2015 වර්ෂයේ වාර්තා වූ රු. බිලියන 40.81 ක් වූ සමස්ථ ආදායම 2016 වර්ෂය වන විට රු. බිලියන 44.1 ක් දක්වා සියයට 8 කින් පමණ වර්ධනය වී ඇත. එසේම වරාය අධිකාරියේ කාර්යසාධනය ඉහළ නංවමින් පසුගිය වර්ෂයේදී රු. බිලියන 14.17 ක් වූ සමස්ථ අලාභය 2016 වර්ෂයේදී රු. මිලියන 1,035 ක ලාභයක් බවට පත් කර ගැනීමට වරාය අධිකාරියට හැකියාව ලැබී ඇත. 2015 වර්ෂයේදී වාර්තා කරන ලද සමස්ථ විදේශ විනිමය අලාභය රු. බිලියන 20.5 සිට 2016 වර්ෂයේදී රු. බිලියන 10 ක් දක්වා සියයට 50 කින් අඩුවීම සහ ලාභාත්තික වැඩිවීම මේ සඳහා හේතු වී ඇත. 2015 වර්ෂය තුළදී 5,450 ක්ව පැවති නෞකා පැමිණීම 2016 වර්ෂය තුළදී 5,782 ක් දක්වා වර්ධනය වී ඇත. එසේම කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමල වරායන් ලාභ වාර්තා කර ඇත.

ඉහත දක්වා ඇති පරිදි 2015 වර්ෂය අවසානයේදී රු. බිලියන 233 ක්ව පැවති සමස්ථ ණය ප්‍රමාණය 2016 වර්ෂය අවසාන වන විට රු. බිලියන 237 ක් දක්වා සියයට 1.7 කින් සුළු වශයෙන් වර්ධනය වී ඇති බැව් පෙනේ.

(ශ්‍රීලංගමය) පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියමුවා බවට පත්ව ඇත.

අබලන්ව පැවති පැරණි බස්රථ 846 ක් අපහරණයකිරීම හේතුවෙන් 2015 වසරේ 7091 ක් ව පැවත් බස්රථ

9.9 වගුව | ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය තත්ත්වය

රු. මිලියන

| | තත්‍ය | | | කෙටුම්පත් | |
|--|---------|---------|---------|-----------|---------|
| | 2014 | 2015 | 2016 | 2017 | 2018 |
| මුළු ආදායම | 37,125 | 35,240 | 36,676 | 40,805 | 44,080 |
| නාදුක | 4,860 | 4,967 | 5,303 | 6,789 | 7,963 |
| බහායුම් හැසිරවීම් | 19,433 | 19,741 | 19,078 | 18,431 | 18,520 |
| වාස්තු මෙහෙයුම් | 3,643 | 3,633 | 3,920 | 4,553 | 5,066 |
| වරාය පහසුකම් | 3,682 | 2,851 | 3,278 | 4,165 | 4,020 |
| වෙනත් | 752 | 965 | 797 | 1,190 | 1,230 |
| වෙනත් ආදායම | 4,762 | 3,073 | 4,400 | 5,677 | 7,281 |
| මුළු වියදම | 31,914 | 33,615 | 27,789 | 34,870 | 33,006 |
| මෙහෙයුම් | 13,667 | 16,191 | 15,851 | 17,847 | 15,329 |
| අළුත්වැඩියා | 4,459 | 4,209 | 3,956 | 4,829 | 4,873 |
| පරිපාලන | 13,033 | 10,272 | 5,123 | 8,309 | 8,458 |
| මූල්‍ය පිරිවැය | 755 | 2,943 | 2,949 | 3,795 | 4,386 |
| ලාභ/(අලාභ) - බදු හා විදේශ විනිමය හුවමාරු අලාභයට පෙර | 5,211 | 1,625 | 8,897 | 6,025 | 11,074 |
| විදේශ විනිමය හුවමාරු අලාභය | | | | 20.19 | 10.03 |
| වර්ෂය සඳහා ලාභ/(අලාභ) | 5,211 | 1,625 | 8,897 | (14,168) | 1,035 |
| නොපියවූ බැඳුණු ණය | 5,435 | 7,151 | 11,968 | 14,889 | 12,505 |
| විදේශ ණය | 141,365 | 188,625 | 206,271 | 218,259 | 224,840 |
| විදේශ ණය මත පොළී | | 3,921 | 3,639 | 3,761 | 4,302 |
| මූලික කාර්ය සාධන දර්ශක | | | | | |
| මෙහෙයවූ බහායුම් ඒකක සංඛ්‍යාව (මිලියන) | 2.32 | 2.50 | 4.90 | 5.19 | 5.70 |
| පැමිණි ශාඛා සංඛ්‍යාව | 4,134 | 3,862 | 5,072 | 5,450 | 5,782 |
| කොළඹ | 3,870 | 3,582 | 4,407 | 4,772 | 5,085 |
| ගාල්ල | 69 | 31 | 157 | 162 | 162 |
| ත්‍රිකුණාමලය | 161 | 113 | 160 | 209 | 248 |
| මාගම් රුහුණපුර මහින්ද රාජපක්ෂ වරාය | 34 | 136 | 348 | 307 | 287 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා වරාය අධිකාරියේ

වරාය අධිකාරියේ මෙහෙයුම් පිරිවැයෙන් සියයට 28 ක් පමණ නියෝජනය කරනු ලබන විදේශ ණය පොළී වියදම 2016 වර්ෂය තුළදී සියයට 14 කින් ඉහළ යෑම ස්ථායී ණය කළමනාකරන ක්‍රමවේදයක් පවත්වාගෙන යෑමේදී වඩාත් සැලකිය යුතු කරුණකි.

ඉහළ ධාරිතාවක් සහිත නවීන උපකරණ හඳුන්වා දීම සහ නව පර්යන්ත කළමනාකරන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමත් සමඟ නෞතන මෙහෙයුම් සඳහා ගතවන කාලය (Turn Around Time) අඩුකර ගැනීමට වරාය අධිකාරියට හැකි වී ඇත.

9.5 පොදු ප්‍රවාහනය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය උදෙසා සියයට 40 ක දායකත්වයක්ද සෙසු ප්‍රදේශ සඳහා සියයට 60 ක බහුතර දායකත්වයක්ද සපයමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

ඇණිය 2016 වර්ෂය අවසානයේදී 6,927 දක්වා අඩුවුවද, මහා භාණ්ඩාගාරය විසින් මුළු වියදමින් අඩක් පියවීමේ එකඟතාවය මත කල්බදු පදනමෙන් මිළටගත් නවබස්රථ 2200 හා කුඩා බස්රථ 80 ක් හඳුන්වාදීමේ ප්‍රථිපලයක් වශයෙන් පවත්නා බස් ඇණියෙහි ගුණාත්මක බව වර්ධනය වී ඇත. තවද එන්ජින් උපාංග 419 ක් ද නව ගියර් පෙට්ටි 195 ද යොදා බස්රථ 281ක් අළුත්වැඩියා කිරීම තුළින් පවත්නා බස් ඇණිය පුනරුත්ථාපනය කර ගැනීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංගමය පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් විවිධ විවිධ විශේෂ සේවාවන් සැපයීමට කටයුතු කර ඇත. ගුණාත්මකබව වර්ධනය කිරීම පිණිස විවිධ ව්‍යාපෘති පවරා ගැනීමට කටයුතු කර ඇත. ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් සමඟින් දරුවන් පාසැල්වෙත රැගෙනයාම සඳහා "සිසුසැරිය" ව්‍යාපෘතිය යටතේ බස් රථ 719 ක් 2016 වසරේදී යොදවන ලදී. නව සුබෝපබෝගී බස්රථ 68 ක් යොදා ගනිමින් දක්ෂිණ හා අධිවේගී මාර්ගයන්හිදී ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රීලංගම කටයුතු යොදා ඇත.

ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ ක්‍රමය (ERP) හඳුන්වාදීමෙන් ඩිපෝ 104 ක් ආවරණය කරමින් සියළුම කාණ්ඩයන්ට අයත් සේවකයින් සඳහා පුහුණු අවශ්‍යතා සැපයීම සිදුකරන ලදී. ඒ අනුව, වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවා සැපයීමට ශ්‍රී ලංගමයට හැකිවනු ඇත.

පෙර වර්ෂය සමග සැසඳීමේදී ශ්‍රී ලංගමයේ මුළු ආදායම රු.මිලියන 35,738 ක් දක්වා රු.මිලියන 1,983 කින් ඉහළ ගොස් ඇති අතර, එය සියයට 6 ක වැඩිවීමකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ 2015 වසරේදී කි.මි මිලියන 440 ක් වූ ධාවනය කළ කිලෝමීටර ප්‍රමාණය 2016 වසරේදී කි.මි මිලියන 452 දක්වා වැඩි වීම නිසා මෙහෙයුම් ආදායම සියයට 16 ක් දක්වා වර්ධනය වීමයි.

2016 දී ශ්‍රී ලංගමයේ මුළු වියදම රු.මි 1,472 කින් ඉහළ ගොස් ඇති අතර පෙර වර්ෂය සමග සැසඳීමේදී එය සියයට 4 ක වැඩි වීමකි. 2015 වසරේදී රු.මි 4129 ක් වූ මූල්‍ය අලාභය 2016 වසරේදී රු.මි 3,617 දක්වා අඩුවී ඇත. කෙසේවුවද, 2015 දී ලබාදුන් රු.මි 1,378 හා සැසඳීමේදී 2016 වසරේදී රු.මි 9,253 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් මූල්‍ය සහායක් ලෙස ලබාදී ඇති අතර, අර්ථසාදක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීම් ඇතුළු නොපියවූ ව්‍යවස්ථාපිත ගෙවීම් පියවීම සඳහා එය රුකුලක් විය.

තවද ශ්‍රී ලංගමයේ අතිරේක සේවක ගැටළුව විසඳීමට සේවකයන් ඉවත්කිරීම සඳහා ආකර්ෂණීය ස්වයං විශ්‍රාම වන්දි ක්‍රමයක් 2016 දී හඳුන්වාදෙනු ලැබූ අතර මේ යටතේ සේවකයින් 3,822 ක් විශ්‍රාම ගත්වන ලදී. මෙහි ප්‍රථිපලයක් ලෙස 2016 අවසානයේ දී ශ්‍රී ලංගම සමස්ථ සේවක සංඛ්‍යාව 31584 දක්වා සියයට 11 කින් අඩුවී ඇති අතර බස් රථයක් සඳහා වූ සේවක සංඛ්‍යාව 7 සිට 6 දක්වා පහත බැස ඇත.

2016 වන විට බැංකුවකට හෝ වෙනත් මූල්‍ය ආයතනයකට ගෙවීමට හිඟවූ වගකීම් කිසිවක් නොමැත. නමුත් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් රු.9,610 ක්ද පාරිතෝෂික ලෙස රු.මි 2,322 ද වශයෙන් නොපියවූ ව්‍යවස්ථාපිත ගෙවීම් 2015 දී පැවති අතර එය සේවක අර්ථ සාධක අරමුදල රු.මි 5,921 දක්වාද පාරිතෝෂික රු.මි 697 දක්වාද 2016 වන විට ගෙවා නිමකරන ලදී. ලංකා සකසුරුවම් දේපළ සමාගම නම් සමාගමක් ශ්‍රී ලංගමයේ සේවක අර්ථ සාධක අරමුදලේ වගකීම නිරවුල් කිරීම සඳහා දැනටමත් සංස්ථාගත කොට ඇත. ඒ අනුව ප්‍රයෝජනයට නොගන්නා ශ්‍රී ලංගමය සතු ඉඩම්, සමාගම වෙත පවරාදෙනු ලබන අතර රු.බිලියන 6 ඉක්මවූ නොපියවූ ව්‍යවස්ථාපිත ගෙවීම් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කොටස් හෝ වරණීය කොටස් නිකුත් කරනු ලබන අතර, වත්කම් විකිණීමෙන් පසු එම කොටස් නැවත මිලදී ගැනීමට අපේක්ෂිතය.

9.10 වගුව | ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය කාර්ය සාධනය

රු.මිලියන

| | කෙටුම්පත් | | | පුරෝකථන | |
|---|-----------|---------|---------|---------|---------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම (රු. මිලියන) | 23,894 | 22,182 | 31,418 | 33,755 | 35,738 |
| මෙහෙයුම් ආදායම් | 23,403 | 21,497 | 30,280 | 32,917 | 34,889 |
| වෙනත් ආදායම් | 491 | 685 | 1,138 | 838 | 849 |
| වියදම් | 28,181 | 30,844 | 32,677 | 37,884 | 39,355 |
| වේන | 13,205 | 14,034 | 15,209 | 20,949 | 21,454 |
| ඉන්ධන | 11,405 | 12,545 | 13,387 | 12,639 | 12,894 |
| වෙනත් ධාවන වියදම් | 2,809 | 3,477 | 3,222 | 3,283 | 3,569 |
| මෙහෙයුම් | 762 | 788 | 859 | 1,013 | 1,438 |
| මුදල් ලාභය / අලාභය (රු. මිලියන) | (4,287) | (8,662) | (1,259) | (4,129) | (3,617) |
| රාජ්‍ය මූල්‍ය සහාය | 1508 | 1552 | 1,377 | 1,378 | 9,253 |
| මුදල් ලාභය (අලාභය) | (2,779) | (7,110) | 118 | (2,751) | 5,636 |
| ක්ෂය ප්‍රතිපාදන | 1,332 | 1,978 | 1,978 | 1,978 | 1,978 |
| ගිණුම් ලාභය (අලාභය) | (4,111) | (9,080) | (1,860) | (4,729) | 3,658 |
| අනෙක් මූල්‍ය තොරතුරු | | | | | |
| භාණ්ඩාගාර ප්‍රතිපාදන | 5,894 | 7,471 | 8,562 | 8,842 | 25,164 |
| පුනරාවර්තන | 5,319 | 6,565 | 6,965 | 7,275 | 16,251 |
| ප්‍රාග්ධන | 575 | 906 | 1,597 | 1,567 | 8,913 |
| හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් | 2,971 | 4,022 | 7,369 | 11,932 | 6,618 |
| කාර්ය සාධන දර්ශක | | | | | |
| කිලෝමීටරයකට ඉන්ධන පිරිවැය | 33.76 | 36.5 | 35 | 27.91 | 27.88 |
| බස් රථයක් සඳහා සේවක සංඛ්‍යාව | 8 | 8 | 8 | 7 | 6 |
| ධාවනය වන බස් රථ ඇණිය | 4,919 | 4,806 | 5,222 | 7,091 | 6,927 |
| අබලන් වූ බස් රථ | 2,721 | 2,337 | 1,781 | 688 | 841 |
| ධාවනය කළ කි.මි සංඛ්‍යාව | 337 | 344 | 371 | 440 | 452 |
| දිනකට ධාවනය වන සාමාන්‍ය බස් රථ සංඛ්‍යාව | 4,694 | 4,720 | 4,596 | 5,270 | 5,318 |


| බස්ටට් ඇණිය පිළිබඳ වයස් විශ්ලේෂණය | | | | | |
|-----------------------------------|--------------|--------------|--------------|--------------|--------------|
| අවුරුදු 05 ට අඩු | 742 | 884 | 2,189 | 3,140 | 3,039 |
| අවුරුදු 10 ට අඩු | 1,819 | 2,014 | 2,133 | 2,098 | 1,636 |
| අවුරුදු 10 සහ 15 | 2,978 | 2,486 | 1,611 | 667 | 741 |
| අවුරුදු 15 ට වැඩි | 2,101 | 1,759 | 1,736 | 1,874 | 2,352 |
| එකතුව | 7,640 | 7,143 | 7,669 | 7,779 | 7,768 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව


9.6 ගුවන් සේවා

රටේ සංචාරක උපාය මාර්ග කෙරෙහි බලපානු ලබන ප්‍රධානතම ක්ෂේත්‍රය ගුවන් සේවා අංශය වේ. 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5 ක් හසුරුවා ඇති අතර 2015 වර්ෂයේ හසුරුවන ලද ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 8.5 සමඟ සසඳීමේදී එය සියයට 11.7ක වැඩි වීමකි. එමෙන්ම, ලෝක වෙළඳපල පැවති පසුබෑම තත්ත්වයක් තුළ පවා 2015 වර්ෂයට සාපේක්ෂව ගුවන් බඩු හැසිරවීම සියයට 18 ක වර්ධනයක් පෙන්නුම් කරයි. බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීම, ධාවන පටය ප්‍රතිස්ථාපනය කිරීම සහ අනෙකුත් ප්‍රධානතම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රය ඇ.ඩො. මිලියන 950 ක පමණ කැපී පෙනෙන ආයෝජන සිදු කරමින් සිටියි.


9.8 රූප සටහන | ජාත්‍යන්තර ගුවන් මගී සංචලන (හුවමාරු මගීන් හැර)



9.9 රූප සටහන | ජාත්‍යන්තර ගුවන් යානා සංචලන



9.10 රූප සටහන | හසුරුවන ලද ගුවන්බඩු පිළිබඳ විස්තර (මෙ.ටොන්)



ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම

2010 වර්ෂයේ සිවිල් ගුවන් සේවා පනත අනුව බලාත්මක කරන ලද ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රී ලංකාවේ සියළුම ගුවන් තොටුපල සංවර්ධනය හා පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් තෙතික සේවා සැපයුම්කරු වන අතර ප්‍රධාන වශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, මත්ලල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ රත්මලාන ගුවන් තොටුපල ඇතුළු සියළුම අභ්‍යන්තර ගුවන් තොටුපලවල්වල මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී.

9.11 ගුවන් | ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ මූල්‍ය තත්ත්වය

රු.මිලියන

| | තත්‍ය | | | | |
|---|---------------|---------------|---------------|---------------|---------------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 11,819 | 14,537 | 15,750 | 16,745 | 20,231 |
| ගනනාමී | 2,708 | 3,045 | 3,367 | 3,737 | 4,379 |
| ගනනාමී නොවන | 7,980 | 9,174 | 10,245 | 11,481 | 13,649 |
| වෙනත් ආදායම් | 426 | (110) | 262 | 480 | 316 |
| මෙහෙයුම් නොවන ආදායම් | 705 | 2,428 | 1,876 | 1,047 | 1,887 |
| වියදම් | 7,960 | 9,792 | 10,254 | 14,367 | 13,343 |
| කාර්යමණ්ඩල පිරිවැය | 3,716 | 4,338 | 4,599 | 5,658 | 6,007 |
| පරිපාලන වියදම් | 372 | 1,623 | 505 | 566 | 546 |
| ආයතනික වියදම් | 916 | 1,066 | 1,220 | 992 | 1,137 |
| අඩු කිරීම් | 1,011 | 1,751 | 2,664 | 2,660 | 2,682 |
| අළුත් වැඩියා සහ නඩත්තු වියදම් | 210 | 440 | 434 | 249 | 299 |
| ණයගිමියන් පරිවර්තනය මගින් සිදුවන විනිමය අලාභය | - | - | 132 | 335 | 190 |
| ණය පරිවර්තනය මගින් සිදුවන විනිමය අලාභය | 1,440 | - | - | 3,190 | 1,777 |
| මූල්‍ය පිරිවැය | 295 | 574 | 700 | 717 | 705 |
| බදු පෙර ශුද්ධ ආහස | 3,859 | 4,745 | 5,496 | 2,378 | 6,888 |
| මුළු ණය ගැනීම් | 38,839 | 37,317 | 35,920 | 37,730 | 37,679 |
| වර්ෂය තුළ ණය | 10,164 | 1,321 | 531 | 161 | 764 |
| මූලික කාර්යසාධක දර්ශක | | | | | |
| ගුවන් මගීන් සංචලන (සංඛ්‍යා) (මිලියන) | 7.1 | 7.3 | 7.8 | 8.5 | 9.5 |
| හුවමාරු ගුවන් මගීන් සංචලන (සංඛ්‍යා) (මිලියන) | 1.3 | 1.4 | 1.3 | 1.2 | 1.3 |
| මගී මෙහෙයුම් කාලය - පැමිණීම (විනාඩි) | - | 22 | 23 | 23 | 24 |
| මගී මෙහෙයුම් කාලය - පිටවීම (විනාඩි) | - | 23 | 23 | 21 | 24 |
| ගුවන් යානා සංචලන (සංඛ්‍යා) (මිලියන) | 48,416 | 51,972 | 54,960 | 56,156 | 62,039 |

මූලාශ්‍ර : ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම

2016 වර්ෂය තුළදී ගුවන් යානා සංචලනය 62,039 ක් දක්වා සියයට 10.5 කින් වර්ධනය වී ඇති අතර ගුවන් මගී සංචලනය (හුවමාරු මගීන්ද ඇතුළුව) සියයට 11.7 කින් වැඩි වී ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළහි වාර්ෂික ගුවන් මගී ධාරිතාව මිලියන 6 ක් වුවත් 2016 වර්ෂය අවසන් වන විට ආසන්න වශයෙන් මගීන් මිලියන 9.5 ක ධාරිතාවක් හසුරුවා ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් තොටුපළ මගී මෙහෙයුම් කාලය 2016 වර්ෂයේ දී මිනිත්තු 24 ක් දක්වා වැඩි වී ඇත. කෙසේ වෙතත්, 2020 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අනවශ්‍ය තදබදය අවම කිරීම පිණිස යෝජිත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමෙන් ගුවන් මගීන් මෙහෙයවීම මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

ගනනාමී සහ ගනනාමී නොවන ආදායම පිළිවෙළින් සියයට 17 කින් හා සියයට 19 කින් වැඩි වීම නිසා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් ලාභය

රුපියල් බිලියන 4.5 කින් 2016 වර්ෂය තුළදී වැඩි ඇත. තවද, 2015 වර්ෂයේදී වාර්තා වූ රු. බිලියන 3.2 ක් වූ විනිමය අලාභය 2016 දී රු. බිලියන 1.8ක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම

ගුවන් ගමන් ජාලය ප්‍රතිස්ථාපනය කිරීම සහ ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව අවම මට්ටමක පැවතීම යන ප්‍රධාන හේතු මත 2015/16 මූල්‍ය වර්ෂයේ අලාභය රු. බිලියන 12.6 ක් දක්වා සියයට 23 කින් අඩු වීම මත 2015/16 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කාර්යය සාධනය ඉහළ මට්ටමක් කරා ළඟා වීමට හැකියාව ලැබී ඇත. කෙසේ වුවත්, 2015/16 මූල්‍ය වර්ෂය අවසාන වන විට සමාගමේ සමුච්චිත අලාභය රු. බිලියන 141 ක් දක්වා වැඩි වී ඇති අතර මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය රු. බිලියන 88 ක සෘණ අගයක් වාර්තා කර ඇත.

සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වය යටතේ පවතින අනාර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන 2016 සහ 2017 වර්ෂවලදී සමාගමට භාරදීමට නියමිතව තිබූ 350-900 වර්ගයේ ගුවන් යානා හතරක කල්බදු ගිවිසුම අවලංගු කිරීමට 2016 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත. එම ගුවන් යානා හතරෙන් එක් ගුවන් යානාවක් 2015/16 මූල්‍ය වර්ෂයේදී අවලංගු කර ඇති අතර ඉතිරි ගුවන් යානා 2016 ඔක්තෝම්බර් මාසයේදී කොන්දේසි කිහිපයකට යටත්ව අවලංගු කර ඇත. මෙම ගුවන් යානා තුන අවලංගු කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 14.3 ක අතිරේක පිරිවැය හේතුවෙන් පැවති සුභදායි තත්ත්වයට එරෙහිව 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 20.8 ක අලාභයක් වාර්තා කර ඇත. රජයේ තීරණයක් මත මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කටයුතු 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 30 දින සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධ

කර ඇත.

රටේ එකම තනි සේවා සැපයුම්කරු ලෙස 2016 වර්ෂයේ මුළු ගුවන් මගී සංචලනයන්ගෙන් සියයට 50 ක් පමණ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් හසුරුවා ඇත. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අයවැයට වැය බරක් නොවන පරිදි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ නිරතව සිටියි. එබැවින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 වර්ෂයේ ජුනි මස අවසාන වන විට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ මිහින් ලංකා ගුවන් සමාගමේ දුර්වල මූල්‍ය තත්ත්වය මත රජය විසින් 2017 පෙබරවාරි මස අවසාන වන විට ඇ.ඩො. මිලියන 210 ක් සහ රුපියල් මිලියන 26,250ක සහන ලිපි නිකුත් කර ඇත.

9.12 වගුව | ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | තහ | | | | රු.මිලියන |
|--|-----------------|-----------------|-----------------|-----------------|--------------------------|
| | 2012/13 | 2013/14 | 2014/15 | 2015/16 | 01-04-2016 to 31.12.2016 |
| මුළු ආදායම | 122,115 | 123,259 | 134,448 | 132,986 | 102,665 |
| ගුවන් මගීන් | 98,582 | 99,670 | 106,601 | 103,945 | 76,108 |
| ගුවන් භාණ්ඩ | 12,896 | 12,425 | 13,595 | 12,074 | 9,267 |
| අමතර ගමන් මදු | 509 | 715 | 958 | 842 | 692 |
| වෙනත් ආදායම් | 10,129 | 10,449 | 13,293 | 16,126 | 16,598 |
| මුළු වියදම | 148,204 | 155,617 | 150,881 | 145,608 | 123,528 |
| ඉන්ධන වියදම් | 63,865 | 59,947 | 53,451 | 33,199 | 24,121 |
| කාර්ය මණ්ඩල වියදම් | 7,938 | 8,353 | 9,214 | 10,693 | 8,680 |
| ගුවන් නොටුපල ,මාර්ගස්ථ හා ගුවන් මගී වියදම් | 22,556 | 21,960 | 22,419 | 22,272 | 18,725 |
| ගුවන් යානා නඩත්තු හා පිරිවැය වියදම් | 14,330 | 17,356 | 11,988 | 14,515 | 14,403 |
| ගුවන් යානා සඳහා බදු කුලී | 14,514 | 14,555 | 16,316 | 20,130 | 16,775 |
| විකුණුම් , අලෙවිය සහ ප්‍රවාරණ වියදම් | 9,653 | 10,250 | 11,773 | 11,315 | 8,699 |
| සේවක වියදම් | 8,141 | 8,992 | 10,644 | 11,539 | 8,637 |
| වෙනත් මෙහෙයුම් වියදම් | 4,517 | 7,373 | 7,903 | 10,848 | 2,647 |
| ක්ෂයවීම / ක්‍රමක්ෂය කිරීම් | 1,187 | 1,603 | 2,276 | 2,684 | 1,641 |
| ශුද්ධ මූල්‍ය පිරිවැය | 1,503 | 5,228 | 4,897 | 5,851 | 4,888 |
| බදු අවලංගු කිරීම | - | - | - | 2,562 | 14,312 |
| බදු පෙර ගාහ / අගාහ | (26,089) | (32,358) | (16,433) | (12,622) | (20,863) |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| ගෙන යන ලද ගුවන් මගීන් (RPK මිලියන) | 12,968.74 | 12,810.95 | 12,963.71 | 12,727.66 | 9,476 |
| ගුවන් යානා ඇණි (සංඛ්‍යාව) | 22 | 21 | 21 | 21 | 23 |
| ගුවන් මගී ධාරිතාව (ASK මිලියන) | 15,944.31 | 15,780.54 | 16,180.27 | 15,790.28 | 11,905 |
| මුළු ආදායමෙන් ඉන්ධන පිරිවැය සියයට | 52% | 49% | 40% | 25% | 24% |
| මගී පැටවුම් ධාරිතාව | 81.34 | 81.18 | 80.12 | 80.6 | 79.6 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකන් ගුවන් සමාගම

මිහින් ලංකා ගුවන් සමාගම

2015/16 මූල්‍ය වර්ෂයේදී මිහින් ලංකා ගුවන් සමාගම පෙර වර්ෂයේ ලැබූ රු. මිලියන 1,406 ක අලාභයට සාපේක්ෂව රු. මිලියන 1,196 ක අලාභයක් වාර්තා කර ඇත. දිගින් දිගටම අලාභ ලබන වාතාරණයක් තුළ මිහින් ලංකා සමාග

මේ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2016.03.31 වන විට රු. මිලියන 2,797 ක සෘණ අගයක් වාර්තා කර ඇත. දිගින් දිගටම සිදුවන මූල්‍ය බලපෑම සැලකිල්ලට ගෙන, මිහින් ලංකා ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධ කරමින් සමාගම ප්‍රතිස්ථාපනයට රජය විසින් උපදෙස් දී ඇත.

9.13 වගුව | මිහින් ලංකා ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය

රු.මිලියන

| විස්තරය | තහස | | | | කෙටුම්පත් |
|---|---------------|---------------|---------------|---------------|--------------------------|
| | 2012/13 | 2013/14 | 2014/15 | 2015/16 | 01-04-2016 to 31.12.2016 |
| ආදායම (රු. මිලියන) | 7,481 | 9,973 | 10,262 | 11,702 | 8,462 |
| ගුවන් මගීන් | 6,963 | 9,556 | 9,278 | 10,727 | 7,848 |
| ගුවන් බඩු | 151 | 193 | 266 | 375 | 265 |
| වෙනත් | 367 | 224 | 718 | 600 | 349 |
| වියදම (රු. මිලියන) | 10,774 | 12,540 | 11,668 | 12,898 | 10,041 |
| ඉන්ධන වියදම | 4,534 | 5,463 | 4,453 | 3,600 | 2,316 |
| බදු කුලී | 1,303 | 1,492 | 1,359 | 1,510 | 992 |
| ගුවන් යානා නඩත්තු | 1,529 | 1,707 | 1,748 | 2,914 | 2,690 |
| කාර්ය මණ්ඩල පිරිවැය | 726 | 519 | 690 | 888 | 635 |
| මූල්‍ය පිරිවැය | 458 | 516 | 329 | 198 | 314 |
| වෙනත් | 2,224 | 2,842 | 3,089 | 3,788 | 3,094 |
| මුළු ලාභය / (අලාභය) (රු.මි) | (3,293) | (2,567) | (1,406) | (1,196) | (1,579) |
| නොපිය වූ බැංකු ණය (රු.මි) | 351 | 257 | 164 | 3,372 | 4,789 |
| ප්‍රාග්ධන දායකත්වය (රු.මි) | - | - | 6,528 | - | - |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| ප්‍රවාහනය කරන ලද ගුවන් මගීන් (සංඛ්‍යාව) | 401,476 | 511,176 | 462,931 | 594,852 | 476,565 |
| ගුවන් යානා ඇණි (සංඛ්‍යාව) | 3 | 3 | 4 | 4 | - |
| ගුවන් පථ (සංඛ්‍යාව) | 10 | 12 | 10 | 12 | - |

මූලාශ්‍ර : මිහින් ලංකා ගුවන් සමාගම

ඒ අනුව, මිහින් ලංකා ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ජාලය 2016.10.30 දින සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධ කර ඇත. මේ අනුව, තවදුරටත් මිහින් ලංකා ගුවන් සමාගම මෙහෙයුම් කටයුතු සිදු නොකරනු ඇත. 2015/16 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමාගම විසින් අඛණ්ඩ පැවැත්ම නොමැති තත්ත්වයක් යටතේ මේ අනුව සකස් කර ඇත

9.7 ඉදිකිරීම්

2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 7.6 ක් වන අතර එය 2015 වර්ෂයේ සියයට 6.9 ක් වූ දළ දේශීය නිෂ්පාදිත දායකත්වයට වඩා වැඩි වීමක් පෙන්නුම් කරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් වන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එම ආයතනයන්හි මුළු පිරිවැටුම 2015 වර්ෂය හා සැසඳීමේදී සියයට 11 ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම ආයතන තුනෙහි පවතින ද්‍රවශීලතා ගැටළු හේතුවෙන් නවීන යන්ත්‍ර හා උපකරණයන්හි ප්‍රමාණවත් ආයෝජනයක් සිදු කළ නොහැකි වන අතර එය හේතු කොට ගෙන එම ආයතනයන්හි ධාරිතාවය හා ඵලදායීතාවය සීමා වී ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2016 වර්ෂයේදී රු.මිලියන 1,154 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති සම්පූර්ණ කර ඇත. එහි

මහනුවර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මහල් 6 කින් යුතු ගොඩනැගිල්ල ඉදිකිරීම, අනුරාධපුරය හා යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයන් සඳහා තෙමහල් ගොඩනැගිලි ඉදිකිරීම, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක හික්ෂු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වැනි ඉදිකිරීම් ඇතුළත් වේ. 2016 වර්ෂයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රු.මිලියන 1,316 ක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ප්‍රදානය කර ඇත.

9.14 වගුව | රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ ආංශික වත්කම් පදනම

| විස්තරය | රු.මිලියන | | | | |
|-----------------------|--------------|--------------|--------------|--------------|--------------|
| | තහස | | | | කෙටුම්පත් |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 7,978 | 8,104 | 7,714 | 3,594 | 2,188 |
| ඉදිකිරීම් | 6,832 | 6,391 | 6,055 | 2,996 | 1,824 |
| උපදේශාත්මක සේවා | 253 | 270 | 307 | 172 | 262 |
| වෙනත් | 893 | 1,443 | 1,352 | 426 | 102 |
| වියදම් | 7,774 | 7,982 | 7,667 | 4,337 | 2,891 |
| මෙහෙයුම් වියදම් | 5,770 | 5,713 | 5,391 | 2,475 | 1,126 |
| කාර්යමණ්ඩල පිරිවැය | 1,547 | 1,758 | 1,668 | 1,678 | 1,528 |
| මූල්‍ය පිරිවැය | 18 | 87 | 73 | 62 | 113 |
| වෙනත් වියදම් | 439 | 424 | 535 | 122 | 124 |
| ලාභය/ (අලාභය) | 204 | 122 | 47 | (743) | (703) |
| නොපියවූ බැංකු ණය | 595 | 490 | 450 | 431 | 560 |
| ලැබිය යුතු මුදල් | 4,707 | 3,231 | 3,177 | 5,745 | 5,833 |

මූලාශ්‍ර : රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2015 වර්ෂයේ තිබූ රු.මිලියන 3,594 ක් වූ ආදායම 2016 වර්ෂයේදී රු.මිලියන 2,188 දක්වා සියයට 39 කින් අඩු වී ඇත. ආදායම් අඩු වී තිබියදී 2015 වර්ෂයේ රු.මිලියන 4,337 ක් වූ වියදම 2016 වර්ෂයේදී රු.මිලියන 2,891 ක් දක්වා සියයට 34 කින් අඩු වීමෙහි ප්‍රතිඵලයක් ලෙස රු.මිලියන 743 ක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අලාභය රු.මිලියන 40 කින් අඩු වී ඇත. රාජ්‍ය ආයතන වලින් ලැබිය යුතු මුදල් රු.මිලියන 5,833 ක් ලැබීම ප්‍රමාද වීම හා බැඳුණු අලාභ තත්ත්වය හේතුවෙන් ආයතනය ද්‍රවශීලතා ගැටළු වලට මුහුණ පා ඇත. එම නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මෙහෙයුම් සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම පිණිස රු.මිලියන 250 ක භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කර ඇත. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට උණුසුරුණයක් ලෙස 2016 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන රු.මිලියන 75 ක්ද එම ආයතනයට ලබා දී ඇත.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උප-දේශක කාර්යාංශය

වර්තමානයේදී ඉංජිනේරු උපදේශන සේවා, ඉදිකිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සැපයීමේ නිරත වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා ලබා දෙන දායකත්වය හා ඉංජිනේරු වෘත්තීය සඳහා ඉදිකිරීම් තොරතුරු සංවර්ධන අධිකාරිය විසින් පිරිනමනු ලබන විශිෂ්ඨතා සම්මානය 2016 වර්ෂයේ ප්‍රදානය කර ඇත. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් 2016 වර්ෂයේදී ජාතික රෝහලේ දත්ත සායන ගොඩනැගිල්ල ඉදිකිරීම, හෝමාගම, නැනෝ පාර්ක් පරිශ්‍රයේ ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදිකිරීම, සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල ඉදිකිරීම, හම්බන්තොට නව දිස්ත්‍රික් ආරෝග්‍ය ශාලාව ඉදිකිරීම, යාපනයේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම, දිගන ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම වැනි රු.මිලියන 10,328 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතීන් නිම කර ඇත.

ආයතනයේ 2015 වර්ෂයේ රු.මිලියන 11,033 ක් වූ ආදායම 2016 වර්ෂයේදී රු.මිලියන 10,810 දක්වා සියයට 2 කින් අඩු වුවද ආයතනයේ මෙහෙයුම් වියදම් අඩු වීම හේතුවෙන් ලාභය 2016 වර්ෂයේදී රු. මිලියන 833 දක්වා සියයට 40 කින් වැඩිවී ඇත. 2016 වසර අවසාන වන විට ආයතනය වෙත ලැබිය යුතු මුදල් රු.මිලියන 7,658 ක් ව පැවතිනි.

9.15 වගුව | ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|-----------------------|---------------|---------------|---------------|---------------|---------------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2,012 | 2,013 | 2,014 | 2,015 | 2,016 |
| ආදායම | 13,629 | 15,490 | 13,574 | 11,033 | 10,810 |
| ඉදිකිරීම් | 11,542 | 13,042 | 11,127 | 8,734 | 8,204 |
| උපදේශන මක සේවා | 1,509 | 2,089 | 2,132 | 1,976 | 2,124 |
| වෙනත් | 578 | 359 | 315 | 323 | 482 |
| වියදම් | 12,946 | 14,905 | 13,022 | 10,438 | 9,977 |
| මෙහෙයුම් වියදම් | 10,737 | 12,486 | 10,694 | 8,378 | 8,185 |
| කාර්ය මණ්ඩල පිරිවැය | 837 | 1,031 | 1,069 | 1,190 | 1,102 |
| මූල්‍ය පිරිවැය | 20 | 18 | 18 | 9 | 6 |
| වෙනත් වියදම් | 1,352 | 1,370 | 1,241 | 861 | 684 |
| ලාභය/ (අලාභය) | 683 | 585 | 552 | 595 | 833 |
| නොපියවූ බැංකු ණය | - | - | - | - | - |
| ලැබිය යුතු මුදල් | 7,370 | 8,432 | 7,675 | 7,477 | 7,658 |

මූලාශ්‍ර : ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

මෝස්තර හා ඉදිකිරීම් පදනම යටතේ දිගින් වැඩි පාලම් ඉදිකිරීමේ හැකියාවකින් යුතු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ප්‍රධාන ඉදිකිරීම් රාජ්‍ය ව්‍යවසායක් ලෙස කටයුතු කරයි. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රු.මිලියන 2,084 ක් වටිනා රාජ්‍ය ව්‍යාපෘති 2016 දී භාර ගෙන ඇත. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව හුණුගමුව පාලම ඉදිකිරීම, පොළොන්නරු දිස්ත්‍රික්කයේ කි.මී.132 ක පාරෙහි කාපටි ඇතිරීම, ග්‍රෙගරි ඇළ සහ සෙවනගල ඇළ පුනරුත්ථාපනය කිරීම වැනි රු. මිලියන 3,828 ක් වටිනාකමින් යුත් ඉදිකිරීම් නිම කර ඇත. ඉදිකිරීම් කාර්යසාධනය හා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ඉදිකිරීම් තොරතුරු සංවර්ධන අධිකාරිය විසින් පිරිනමනු ලැබූ විශිෂ්ඨතා සම්මානයෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පිදුම් ලබා ඇත.

9.16 වගුව | රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|-----------------------|--------------|--------------|--------------|--------------|--------------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2,012 | 2,013 | 2,014 | 2,015 | 2,016 |
| ආදායම | 3,706 | 3,764 | 3,643 | 2,607 | 2,302 |
| ඉදිකිරීම් | 2,960 | 2,579 | 2,449 | 2,429 | 2,137 |
| වෙනත් | 746 | 1,185 | 1,194 | 178 | 165 |
| මුළු වියදම් | 3,640 | 3,667 | 3,531 | 2,557 | 2,274 |
| මෙහෙයුම් වියදම් | 2,935 | 2,895 | 2,740 | 1,724 | 1,349 |
| කාර්ය මණ්ඩල පිරිවැය | 533 | 526 | 595 | 602 | 652 |
| මූල්‍ය පිරිවැය | 62 | 67 | 93 | 87 | 97 |
| වෙනත් වියදම් | 110 | 179 | 103 | 144 | 176 |
| ලාභය/ (අලාභය) | 66 | 97 | 112 | 50 | 28 |
| නොපියවූ බැංකු ණය | 192 | 519 | 621 | 650 | 650 |
| ලැබිය යුතු මුදල් | 2,202 | 2,440 | 2,132 | 2,045 | 1,736 |

මූලාශ්‍ර : රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ 2015 වර්ෂයේ දී රු.මිලියන 2,557 ක් වූ වියදම රු.මිලියන 2,607 ක් වූ මුළු ආදායම හා රු.මිලියන 50 ක් වූ ලාභය 2016 වර්ෂයේදී පිළිවෙලින් සියයට 12, සියයට 12 හා සියයට 44 ලෙස අඩු වී ඇත.

9.8 රාජ්‍ය බැංකු

ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රයේ රජය සතු ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු තුන වන අතර රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව අනෙකුත් විශේෂිත බලපත්‍රලාභී බැංකු වේ.

මෙම බැංකු තම පුළුල් ශාඛා ජාලය සමග රටේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවයක් ගෙන කටයුතු කරනු ලබයි. 2016 අවසානය වන විට රාජ්‍ය බැංකු වල මුළු ණය කළඹ 2015 වසරට සාපේක්ෂව සියයට 19 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ට්‍රිලියන 2.5 ක අගයක පැවති අතර එය බැංකු අංශයේ මුළු ණය කළඹන් සියයට 44.7 ක් නියෝජනය කරයි.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය පවත්වා ගැනීමේ අරමුණින් 2016 වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඉල්ලුම් නොකළ තැන්පතු සංචිත භාවිත කරමින් රු.බිලියන 3 ක වටිනාකමින් යුත් කොටස් ප්‍රමාණයක් නිකුත් කළ අතර බැංකුවේ ස්ථර 11 ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම උදෙසා රු.බිලියන 5 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කරයක් ලංකා බැංකුව වෙත නිකුත් කරන ලදී.

9.17 වගුව | ආංශික ණය ව්‍යාප්තිය

| විස්තරය | 2015 | | 2016 | |
|-------------------------|------------|-----------|------------|-----------|
| | රු. මිලියන | ප්‍රතිශතය | රු. මිලියන | ප්‍රතිශතය |
| කෘෂිකාර්මික හා ධීවර | 123,163 | 5.87 | 210,339 | 8.47 |
| නිෂ්පාදන | 73,860 | 3.52 | 108,744 | 4.38 |
| සංචාරක | 30,008 | 1.43 | 48,266 | 1.94 |
| ප්‍රවාහන | 48,679 | 2.32 | 66,417 | 2.67 |
| නිවාස | 433,269 | 20.68 | 491,314 | 19.78 |
| වෙළෙඳ | 274,772 | 13.11 | 273,005 | 10.99 |
| මූල්‍ය හා ව්‍යාපාර සේවා | 52,478 | 2.5 | 120,599 | 4.86 |
| යටිතල පහසුකම් | 308,210 | 14.71 | 268,496 | 10.82 |
| ඉදිකිරීම් | 89,399 | 4.26 | 111,855 | 4.5 |
| ණයපත් | 4,548 | 0.21 | 5,226 | 0.21 |
| උකස් | 183,842 | 8.77 | 110,141 | 4.43 |
| අනෙකුත් | 472,726 | 22.55 | 669,255 | 26.95 |
| එකතුව | 2,094,954 | 100 | 2,483,657 | 100 |

මූලාශ්‍ර : රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

මූල්‍ය ප්‍රවේශය හා භූගෝලීය ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම රජයේ ප්‍රතිපත්තියට අනුකූලව 2016 වසරේදී රජය සතු බැංකු නව ශාඛා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

මධ්‍යස්ථාන හා සේවා සැපයුම් මධ්‍යස්ථාන 5 ක් ආරම්භ කරමින් තවදුරටත් ව්‍යාප්ත වූ අතර මුළු ශාඛා ජාලය 1907 දක්වා වැඩි වී ඇත.

2015 වසර පරිදිම 2016 වසරේදී ලබා දුන් ණය පහසුකම් සැපයූ ප්‍රධාන අංශ ලෙස නිවාස, වෙළෙඳ හා යටිතල පහසුකම් අංශ හඳුනාගත හැකිය. රන් මිල පහළ වැටීම හේතුවෙන් උකස් ණය අංශයේදී පසුබෑමක් දක්නට ලැබේ.

රජය මඟින් රාජ්‍ය බැංකු සඳහා ප්‍රාග්ධනය ලබා නොදීම නිසා එම බැංකු ස්ථර 1 ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ දුෂ්කරතා වලට මුහුණ පා ඇත. එසේම රාජ්‍ය බැංකු වඩා හොඳ තාක්ෂණය හා ක්‍රියාවලීන් භාවිතය තුළින් තම මෙහෙයුම් වියදම් අඩුකර ගැනීමට කටයුතු කළ යුතුය.

ලංකා බැංකුව

ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රයේ විශාලතම වත්කම් පදනම ලංකා බැංකුව සතු වන අතර පසු ගිය වසර 4 කාලය තුළ එය රු.ට්‍රිලියනය ඉක්මවා පවත්වා ගැනීමට බැංකුව සමත් වී ඇත.

2015 වසර හා සැසඳීමේදී 2016 වසර අවසානය වන විට බැංකුවේ ණය කළඹ සියයට 19 ක වර්ධනයක්ද තැන්පතු පදනම සියයට 13 ක වර්ධනයක්ද වාර්තා කරයි.

9.18 වගුව | ලංකා බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|------------------------------|-----------|---------|-----------|-----------|-----------|
| | තත්‍ය | | කෙටුම්පත් | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 109,483 | 124,592 | 127,130 | 132,915 | 156,368 |
| පොළී ආදායම | 95,022 | 110,883 | 106,384 | 114,159 | 133,423 |
| පොළී වියදම | 59,701 | 78,434 | 69,345 | 66,419 | 81,730 |
| ශුද්ධ පොළී ආදායම | 35,321 | 32,449 | 37,039 | 47,739 | 51,693 |
| වෙනත් ආදායම් | 14,461 | 13,709 | 20,746 | 17,685 | 20,742 |
| මුළු මෙහෙයුම් වියදම් | 20,870 | 30,899 | 36,929 | 40,146 | 40,799 |
| පුද්ගල පිරිවැය | 12,927 | 13,470 | 12,595 | 16,744 | 15,961 |
| අනෙකුත් වියදම් | 7,943 | 17,429 | 24,334 | 23,402 | 24,838 |
| බදු පෙරලාභය | 19,794 | 15,258 | 20,856 | 25,279 | 31,635 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 229,880 | 346,648 | 446,171 | 510,099 | 481,651 |
| තැන්පතු | 693,441 | 819,891 | 916,421 | 1,082,337 | 1,228,337 |
| ණය සහ අත්තිකාරම් | 714,847 | 735,037 | 760,871 | 870,730 | 1,034,276 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 19,254 | 31,754 | 28,762 | 36,978 | 29,786 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 2.1 | 1.4 | 1.65 | 1.7 | 1.9 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 31.24 | 22.1 | 22.64 | 22.2 | 28.3 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 2.8 | 4.3 | 3.78 | 4.3 | 2.9 |

මූලාශ්‍ර : ලංකා බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

පෙර වසර හා සැසඳීමේදී 2016 වසර තුළ බැංකුවේ පොළී ආදායම සියයට 16.8 කින් වර්ධනය වී ඇත. 2015 වසරේ බදු පෙර ශුද්ධ ලාභය වන රු. මිලියන 25.3 ට සාපේක්ෂව 2016 වසර තුළ බැංකුව රු. මිලියන 31.6 ක බදු පෙර ලාභයක් වාර්තා කොට ඇති අතර එය සියයට 24 ක වර්ධනයකි. 2016 වසර තුළ ලංකා බැංකුව විසින් රු. මිලියන 18,000 ක් අයබදු වශයෙන්ද රු. මිලියන 346 ක් ලාභාංශ වශයෙන්ද රජයට ගෙවා ඇත.

අක්‍රීය උකස් ණය සියයට 81 කින්ද අනෙකුත් අක්‍රීය ණය සියයට 6 කින්ද පහළ යාම නිසා බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 2015 පැවති සියයට 4.3 සිට 2016 වසරේදී සියයට 2.9 දක්වා සැලකිය යුතු වර්ධනයක් පෙන්වයි.

ලංකා බැංකුව විසින් 2016 වර්ෂය තුළදී රටතුළ ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම සඳහා "සැමට ගිණුමක්", "ජංගම ශාඛා", "BOC මිතුරු" වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී.

මහජන බැංකුව

රු. ට්‍රිලියනය ඉක්මවූ වත්කම් පදනමක් සහිතව ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වාණිජ බැංකුව ලෙස මහජන බැංකුව වර්ධනය වී ඇත. කෙසේ වුවද ශාඛා 737 සහිතව ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය කරමින් බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ශාඛා ජාලයට මහජන බැංකුව හිමිකම් කියයි.

9.19 වගුව | මහජන බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු. මිලියන | | | | |
|------------------------------|------------|---------|-----------|---------|-----------|
| | ගතය | | කෙටුම්පත් | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 94,633 | 120,456 | 96,378 | 103,649 | 120,484 |
| පොළී ආදායම | 85,241 | 110,441 | 84,480 | 92,404 | 109,155 |
| පොළී වියදම | 51,323 | 73,791 | 54,362 | 48,732 | 66,853 |
| ශුද්ධ පොළී ආදායම | 33,918 | 36,649 | 30,118 | 43,672 | 42,302 |
| වෙනත් ආදායම් | 9,392 | 9,880 | 11,776 | 11,071 | 11,120 |
| මුළු මෙහෙයුම් වියදම් | 24,186 | 22,509 | 26,093 | 31,483 | 32,089 |
| පුද්ගල පිරිවැය | 13,819 | 11,958 | 13,083 | 17,056 | 16,953 |
| අනෙකුත් වියදම් | 10,367 | 10,551 | 13,010 | 14,427 | 15,136 |
| බදු පෙරලාභය | 15,249 | 10,304 | 17,231 | 19,520 | 19,339 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 176,380 | 227,138 | 290,486 | 307,719 | 276,442 |
| තැන්පතු | 683,951 | 762,249 | 793,342 | 899,238 | 1,077,760 |
| ණය සහ අත්තිකාරම් | 660,624 | 681,467 | 685,310 | 829,234 | 950,824 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 17,407 | 33,435 | 20,942 | 19,144 | 17,338 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 2 | 1.1 | 1.8 | 1.8 | 1.6 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 41.7 | 22.8 | 35.5 | 27.1 | 25.5 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 2.8 | 5.3 | 3.2 | 2.4 | 1.9 |

මූලාශ්‍ර : මහජන බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

අධික පිරිවැය සහිත තැන්පතු භාවිතය පෙන්නුම් කරමින් 2015 පැවති සියයට 4 ට සාපේක්ෂව 2016 දී බැංකුවේ ශුද්ධ පොළී අනුපාතය සියයට 3.4 දක්වා පහත බැස ඇති අතර 2016 වසරේදී බැංකුව රු. මිලියන 109.1 ක පොළී ආදායමක් උපයා ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 18 ක ඉහළ යාමකි. 2016 වසර තුළද මහජන බැංකුව රු. මිලියන 8, 000 ක් අයබදු වශයෙන්ද රු. මිලියන 316 ක් ලාභාංශ වශයෙන්ද මහා භාණ්ඩාගාරයට ගෙවා ඇත.

බැංකුවේ මුළු ණය කළඹ සියයට 15 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉන් සියයට 21 ක ප්‍රමාණයක් නිවාස ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ණය නියෝජනය කරයි. මුළු ණය කළඹින් සියයට 12 ක ප්‍රමාණයක් කෘෂිකාර්මික හා ධීවර අංශයටද සියයට 15 ක ප්‍රමාණයක් යටිතල පහසුකම් අංශයටද සියයට 10 ක් වෙළඳ අංශයටද ලබා දී ඇත. 2015 වසර අවසානයේ පැවති අක්‍රීය ණය අනුපාතය වන සියයට 2.5 ට සාපේක්ෂව 2016 වසරේදී අක්‍රීය ණය අනුපාතය සියයට 1.9 දක්වා වර්ධනයක් පෙන්වන අතර වසර අවසානයේ පැවති අක්‍රීය ණය ප්‍රමාණය රු. බිලියන 17.3 කි.

2015 වාර්තා කළ තැන්පතු වර්ධන අනුපාතය වන සියයට 13 ට සාපේක්ෂව 2016 දී බැංකුව වාර්තා කළ තැන්පතු වර්ධන අනුපාතය සියයට 20 ක් වන අතර ණය තැන්පතු අනුපාතය 2015 පැවති සියයට 92.2 සිට 2016 දී සියයට 88.2 දක්වා වර්ධනය වී ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව

ජාතික ඉතිරි කිරීමේ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර රජයේ සුරක්ෂිතම බැංකුව ලෙස 2016 සඳහා ගෝලීය මූල්‍ය ප්‍රදානය ලබා ගෙන ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව තැපැල් බැංකු ඒකක 12 ක්ද, ණය මධ්‍යස්ථාන 6 ක්ද ඇතුළුව දිවයින පුරා ශාඛා 250 සහිතව ක්‍රියාත්මක වන අතර තැන්පතු හා ආපසු ගැනීමේ පහසුකම් සපයන ශුද්ධ ශාඛා ලෙස තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල 4,063 ක් ක්‍රියා කරයි.

2016 වසර අවසානය වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් පදනම රු. බිලියන 911.6 දක්වා සියයට 7.5 කින් වර්ධනය වී ඇත. බැංකුවේ ණය කළඹ 2016 අවසානයේ රු.බිලියන 323.7 දක්වා සියයට 19 කින් වර්ධනය වී ඇති අතර ඉන් සියයට 22 ක් යටිතල පහසුකම් අංශයද, සියයට 19 ක් නිවාස අංශයද, සියයට 24 ක් පුද්ගලික ණය අංශයද නියෝජනය කරයි.

9.20 වගුව | ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|--------------------------|-----------|---------|-----------|---------|---------|
| | තත්‍ය | | කෙටුම්පත් | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 53,045 | 65,573 | 77,890 | 79,282 | 87,329 |
| පොළී ආදායම | 52,673 | 64,248 | 74,023 | 78,128 | 86,320 |
| පොළී වියදම | 39,142 | 54,141 | 52,642 | 51,146 | 60,923 |
| ශුද්ධ පොළී ආදායම | 13,531 | 10,107 | 21,380 | 26,983 | 25,397 |
| වෙනත් ආදායම් | 372 | 1292 | 3,798 | 1,043 | 872 |
| මුළු මෙහෙයුම් වියදම් | 7,734 | 9,120 | 14,706 | 14,992 | 13,027 |
| පුද්ගල පිරිවැය | 4,077 | 4,209 | 4,797 | 5,911 | 6,235 |
| අනෙකුත් වියදම් | 3,657 | 4,911 | 9,908 | 4,802 | 6,791 |
| බදු පෙරලාභය | 6,169 | 2,279 | 10,472 | 13,034 | 13,242 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 329,532 | 465,766 | 534,485 | 549,743 | 554,235 |
| තැන්පතු | 457,650 | 501,890 | 554,060 | 595,776 | 657,280 |
| ණය සහ අත්තිකාරම් | 168,619 | 166,420 | 222,696 | 271,751 | 323,741 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 3,469 | 10,003 | 16,275 | 9,077 | 4,792 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 1.3 | 0.4 | 1.5 | 1.6 | 1.5 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 18.3 | 5.1 | 30.2 | 31.1 | 29.3 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 1.8 | 7 | 7.6 | 3.5 | 1.6 |

මූලාශ්‍ර : ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

2015 දී පැවති ශුද්ධ පොළී අනුපාතය වන සියයට 3.3, 2016 වසරේදී සියයට 2.9 දක්වා පහළ යාම නිසා බැංකුවේ බදු පෙර ලාභය 2015 පැවති රු. මිලියන 13, 034 ට සාපේක්ෂව රු. මිලියන 13,242 දක්වා ආන්තික පහළ යාමක් වාර්තා කරයි. 2015 වාර්තා කළ තැන්පතු වර්ධන අනුපාතය වන සියයට 7.5 ට සාපේක්ෂව ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2016 වසරේදී සියයට 10 ක තැන්පතු වර්ධන අනුපාතයක් වාර්තා කළ අතර 2016 වසර අවසානයේ රු. බිලියන 657.3 ක තැන්පතු ප්‍රමාණයක් පැවතුණි.

2016 වසර අවසානය වන විට බැංකුවේ උකස් අක්‍රීය ණය ප්‍රමාණය රු.බිලියන 2.3 දක්වා 57 කින් පහළ යාම නිසා 2015 පැවති අක්‍රීය ණය අනුපාතය වන සියයට 3.5, 2016 දී සියයට 1.6 දක්වා සැලකිය යුතු ලෙස ප්‍රගතියක් පෙන්නුම් කරයි. අඛණ්ඩව 14 වන වසරටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා රේඛීය ආයතනය මගින් ලබා දෙන ශ්‍රේණිගත කිරීම් අනුව AAA (1 ka) ස්ථානයේ රැඳී සිටී.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව ශ්‍රී ලාංකීය ප්‍රජාවට නිවාස ආශ්‍රිත මූල්‍ය සේවා සැපයීමේ විශේෂඥයකු වේ. බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත කර ඇති අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය සංවර්ධන අධිකාරිය හරහා ශ්‍රී ලංකා රජය බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 ක ප්‍රමාණයකට හිමිකම් කියයි.

බැංකුවේ ණය කළඹ රු.බිලියන 30 දක්වා සියයට 13 කින් වර්ධනය වී ඇති අතර ඉන් සියයට 85 පමණම ලබා දී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ නිවාස ඉදිකිරීම සඳහාය. බැංකුවේ තැන්පතු පදනම 2016 වසර අග භාගය වන විට රු.බිලියන 32 දක්වා සියයට 12 කින් වැඩි වී ඇත. 2016 වසරේදී බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සියයට 20.8 සිට 17.6 දක්වා වර්ධනය වී ඇත.

9.21 වගුව | නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|--------------------------|-----------|--------|-----------|--------|--------|
| | තත්‍ය | | කෙටුම්පත් | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 2,744 | 3,803 | 4,566 | 4,909 | 5,902 |
| පොළී ආදායම | 2,634 | 3,528 | 4,378 | 4,660 | 5,465 |
| පොළී වියදම | 1,805 | 2,469 | 2,535 | 2,539 | 3,509 |
| ශුද්ධ පොළී ආදායම | 829 | 1,059 | 1,843 | 2,121 | 1,955 |
| වෙනත් ආදායම් | 110 | 275 | 188 | 249 | 437 |
| මුළු මෙහෙයුම් වියදම් | 763 | 1,024 | 1,254 | 1,377 | 1,567 |
| පුද්ගල පිරිවැය | 458 | 660 | 671 | 829 | 894 |
| අනෙකුත් වියදම් | 305 | 365 | 583 | 548 | 673 |
| බදු පෙරලාභය | 176 | 309 | 777 | 993 | 825 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 3,571 | 6,333 | 9,559 | 13,687 | 13,622 |
| තැන්පතු | 14,695 | 18,909 | 244,479 | 28,593 | 32,123 |
| ණය සහ අත්තිකාරම් | 16,290 | 19,701 | 23,899 | 26,685 | 30,260 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 3,291 | 3,843 | 5,198 | 5,486 | 5,301 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 0.2 | 1.28 | 1.21 | 2.5 | 1.9 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 2.4 | 6.36 | 13.72 | 15.8 | 11.2 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 20.9 | 19.85 | 22.57 | 20.8 | 17.6 |

මූලාශ්‍ර : නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

2015 වසරේ සියයට 5.5 ක්ව පැවති ශුද්ධ පොළී අනුපාතය 2016 වසරේ සියයට 4.5 දක්වා පහත වැටීමක් සමඟ 2016 වසරේදී බැංකුවේ බදු පෙර ලාභය රු.බිලියන 825 ක් දක්වා සියයට 17 කින් පහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, හිමිකම් සඳහා ප්‍රතිලාභ අනුපාතය 2015 වසරේ පැවති සියයට 15.8 ක අනුපාතයට සාපේක්ෂව සියයට 11.1 දක්වා පහත වැටී ඇත.

බැංකුවේ මුළු ණය කළඹින් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් වසර 10 කට වැඩි කාලයක් සඳහා ලබා දෙන නිවාස ණය වලින් සමන්විත වීම හා තැන්පතු ඊට වඩා අඩු කාල පරාසයක් නියෝජනය කිරීම හේතුවෙන් බැංකුව ඊට ආවේණික වත්කම් හා වගකීම් නොගැලපීමකට මුහුණපායි.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නිවාස හා නිවාස ආශ්‍රිත අවශ්‍යතා සඳහා උකස් කටයුතු සැපයීමේ අරමුණ සහිතව ලියාපදිංචි විශේෂිත බැංකුවක් ලෙස ස්ථාපිත කර ඇත.

9.22 වගුව | රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | තත්‍ය | | | | රු.මිලියන කෙටුම්පත් |
|------------------------------|--------|--------|--------|--------|---------------------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 2,958 | 3,737 | 3,746 | 3,999 | 4,344 |
| පොළී ආදායම | 2,879 | 3,635 | 3,633 | 3,879 | 4,214 |
| පොළී වියදම | 1,725 | 2,459 | 2,214 | 2,057 | 2,423 |
| ශුද්ධ පොළී ආදායම | 1,154 | 1,176 | 1,419 | 1,822 | 1,792 |
| වෙනත් ආදායම් | 79 | 102 | 113 | 120 | 130 |
| මුළු මෙහෙයුම් වියදම් | 711 | 835 | 996 | 1099 | 975 |
| පුද්ගල පිරිවැය | 464 | 469 | 575 | 699 | 654 |
| අනෙකුත් වියදම් | 247 | 366 | 421 | 400 | 321 |
| බදු පෙර ලාභය | 522 | 343 | 413 | 681 | 746 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 3,566 | 5,124 | 5,574 | 7,071 | 6,379 |
| තැන්පතු | 17,237 | 21,201 | 24,146 | 27,836 | 28,844 |
| ණය සහ අත්තිකාරම් | 18,550 | 21,186 | 24,263 | 26,523 | 28,151 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 8,024 | 8,241 | 8,830 | 8,538 | 7,815 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 2.01 | 1.39 | 1.44 | 2.11 | 2.15 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 7.43 | 6 | 6.87 | 9.9 | 10.03 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 34.41 | 35.33 | 33.42 | 29.4 | 25.17 |

මූලාශ්‍ර : රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

ශුද්ධ පොළී ආන්තිකය සුළු අඩු වීමක් වුවද පුද්ගල පිරිවැය හා අනෙකුත් වියදම් අඩුකර ගනිමින්, බැංකුවේ ශුද්ධ පොළී ආදායම සියයට 8.9 දක්වා වැඩි වී ඇත. තවද බැංකුව එහි 2015 ශුද්ධ ලාභය වූ රු.මිලියන 699, 2016 වසරේදී රු.මිලියන 746 දක්වා එනම් සියයට 9.7 කින් වැඩි කරගෙන ඇත. බැංකුවේ අක්‍රීය ණය අනුපාතය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නා බව වාර්තා කලද 2015 දී සියයට 29.4 වූ අගය අක්‍රීය ණය අනුපාතය 2016 දී 25.2 දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සැපයීම සඳහා ග්‍රාමීය ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි හා දැරිය හැකි ණය පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අරමුණ වේ. 2010 වසරේදී එවක පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකු 6 ක් ඒකාබද්ධ කර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවා ඇත.

9.23 වගුව | ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | තත්‍ය | | | | රු.මිලියන කෙටුම්පත් |
|------------------------------|--------|--------|--------|--------|---------------------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 9,645 | 10,995 | 11,186 | 12,510 | 15,646 |
| පොළී ආදායම | 9,049 | 10,388 | 10,593 | 11,759 | 14,715 |
| පොළී වියදම | 4,612 | 5,939 | 5,311 | 5,169 | 7,099 |
| ශුද්ධ පොළී ආදායම | 4,937 | 4,449 | 5,282 | 6,590 | 7,616 |
| වෙනත් ආදායම් | 596 | 607 | 593 | 751 | 931 |
| මුළු මෙහෙයුම් වියදම් | 3,541 | 4,369 | 4,476 | 5,779 | 6,458 |
| පුද්ගල පිරිවැය | 2,489 | 2,527 | 3,004 | 4,082 | 4,609 |
| අනෙකුත් වියදම් | 1,052 | 1,840 | 1,472 | 1,697 | 1,849 |
| බදු පෙර ලාභය | 1,492 | 689 | 1,400 | 1,562 | 2,089 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| ආයෝජන | 11,381 | 14,754 | 27,505 | 16,385 | 20,879 |
| තැන්පතු | 54,735 | 62,606 | 72,525 | 86,324 | 104,689 |
| ණය සහ අත්තිකාරම් | 53,667 | 60,093 | 62,006 | 88,396 | 106,806 |
| අක්‍රීය ණය අත්තිකාරම් | 2,330 | 1,235 | 4,734 | 3,538 | 3,050 |
| වත්කම් මත ප්‍රතිලාභ (%) | 1.7 | 0.54 | 1.05 | 1.57 | 1.76 |
| ස්කන්ධය මත ප්‍රතිලාභ (%) | 3.3 | 5.08 | 9.11 | 11.18 | 10.76 |
| අක්‍රීය ණය අනුපාතය (%) | 4.3 | 7.3 | 7.64 | 4 | 2.86 |

මූලාශ්‍ර : ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

2016 වසරේදී ශුද්ධ පොළී ආන්තිකය සියයට 0.2 කින් අඩු වුවද බැංකුවේ ශුද්ධ ලාභය සියයට 33.7 කින් වැඩි වී ඇත. තවද බැංකුව 2015 දී පැවති අක්‍රීය ණය අනුපාතය සියයට 4 ක් වූ අතර එය 2016 වසරේදී අක්‍රීය ණය අනුපාතය 2.86 දක්වා අඩුකර ගෙන ඇති අතර එය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය වූ 3.8 අගයට වඩා අඩු අගයකි. පසුගිය වසර සමඟ සැසඳීමේදී තැන්පත්, ණය හා අත්තිකාරම් ප්‍රමාණය සියයට 21 කින් වැඩිකර ගෙන ඇත.

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලම විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමයක් වන අතර එහිදී

සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයා විසින් දායකත්වය සපයනු ලබන බැවින් මෙය සාමාජිකයන් සඳහා ඔවුන්ගේ දායකත්වයෙන් තොරව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්‍රමයකි. පසුගිය වසර 35 ක කාලය තුළ අරමුදල සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර 2016 දෙසැම්බර් අවසානය වන විට එහි වටිනාකම රු.බිලියන 245.6 කි. 2016 වසර තුළ සේවකයන් විසින් අරමුදලට කරන ලද මුළු දායකත්වය රු.බිලියන 20.2 කි.

මෙම අරමුදල පිහිටුවීමේ අරමුණ වූයේ සාමාජිකයන්ට ඔවුන්ගේ දායකත්වය රහිතව සුභසාධක ප්‍රතිලාභ ලබා දීම වන අතර වර්තමානයේ එවැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම 8 ක් ක්‍රියාත්මක වේ. සාමාජිකයන්ගේ ගිණුම්වල ඇති ශේෂය නොසලකා මෙම ප්‍රතිලාභ ලබා දෙන අතර එසේ ලබා දෙන ප්‍රතිලාභ වෙනුවෙන් සාමාජික ගිණුම් ශේෂයන් අඩු කිරීමක්ද සිදු කරනු නොලැබේ.

පවතින වෙළඳපල තත්වයන් යටතේ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අරමුදලේ ආයෝජනයන්ගෙන් සියයට 91 ට වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාර සුරැකුම්පත් වල ආයෝජනය කර ඇත. 2016 වසර තුළ අරමුදල මූල්‍ය ආයෝජන මගින් රු.බිලියන 23.4 ක ආදායමක් උපයා ඇති අතර කොටස් මත ඉපැයු ලාභ හා ලාභාංශ ආදායම රු.බිලියන 537 කි.

2016 වසර තුළ අරමුදල රු.බිලියන 20.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර ලාභාංශ හා පොළී වශයෙන් සියයට 9 ක ප්‍රතිශතයක් එනම් රු.බිලියන 20.2 ක ප්‍රමාණයක් සාමාජිකයන් වෙත ලබා දීමට යෝජනා කර ඇත.

9.24 වගුව | සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|-------------------------------------|-----------|--------|--------|-----------|--------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 13,488 | 16,477 | 18,833 | 19,863 | 22,070 |
| ආයෝජන ආදායම | 13,229 | 16,122 | 17,621 | 19,513 | 21,774 |
| වෙනත් ආදායම | 259 | 286 | 317 | 350 | 296 |
| බදු හැර ශුද්ධ ආදායම | 13,322 | 16,224 | 18,631 | 19,758 | 21,981 |
| මුළු වියදම් | 1,174 | 1,310 | 1,559 | 1,724 | 1,751 |
| මෙහෙයුම් වියදම් | 766 | 867 | 951 | 1,146 | 1,123 |
| සාමාජික වියදම් | 290 | 314 | 430 | 578 | 628 |
| ශුද්ධ ආදායම | 12,148 | 14,913 | 17,072 | 18,034 | 20,260 |
| විසර්ජනය සඳහා වූ ශුද්ධ ලාභය | 14,130 | 15,875 | 17,680 | 18,052 | 20,413 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| සාමාජික මුදල් මත පොළී ප්‍රතිශතය (%) | 4,190 | 4,752 | 5,287 | 6,014 | 6,746 |
| ලාභාංශ | 10,777 | 11,089 | 12,337 | 12,028 | 13,493 |
| පොළී හා ලාභාංශ ප්‍රතිශතය (%) | 10 | 10 | 10 | 9 | 9 |

මූලාශ්‍රය : සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

9.9 රක්ෂණය

2016 වසර අවසානය වන විට රක්ෂණ ක්ෂේත්‍රය සමාගම් 21 කින් සමන්විත විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කෘෂි රක්ෂණ මණ්ඩලය, ජාතික රක්ෂණ භාර අරමුදල හා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව යන රජය සතු ව්‍යවසායන් රක්ෂණ වෙළඳපොලෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. මූල්‍ය අංශයේ වත්කම් වලින් සියයට 3.4 ක ප්‍රමාණයක් රක්ෂණ අංශය මගින් නියෝජනය වේ. රක්ෂණ කර්මාන්තයේ මුළු දළ වාරික ආදායම 2015 වසරේදී රු. මිලියන 124,221 ක් වූ අතර එය 2016 වසරේදී රු. මිලියන 144,480 දක්වා සියයට 16 කින් ඉහළ ගොස් ඇත. 2016 වසරේ රක්ෂණ ව්‍යාප්තිය 1.22 ක් වූ අතර එය 2015 වසරේදී 1.13 විය. 2016 වසරේ රක්ෂණ සහතිකය රු. මිලියන 6,814 කි. අරමුදල් ආයෝජනය කිරීම සඳහා දීර්ඝ කල් පිරිමේ කාලයක් සහිත මූල්‍ය උපකරණ වල හිඟතාවය රක්ෂණ ක්ෂේත්‍රයේ පවතින මූලික ගැටළුවකි.

9.25 වගුව | රක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යසාධනය

| විස්තරය | රු.මිලියන | |
|-------------------------------|-----------|---------|
| | 2015 | 2016 |
| දළ ලිඛිත වාරික අගය | 124,221 | 144,480 |
| ජීවිත | 53,691 | 63,495 |
| සාමාන්‍ය | 70,531 | 80,985 |
| මුළු වත්කම් | 465,862 | 524,788 |
| ජීවිත | 314,472 | 347,502 |
| සාමාන්‍ය | 151,390 | 177,286 |
| රක්ෂණ විනිවිද යෑමේ ප්‍රමාණය 1 | 1.13 | 1.22 |
| රක්ෂණ සහතිකය 2 | 5,925 | 6,814 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

1. රක්ෂණ විනිවිද යෑමේ ප්‍රමාණය යනු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රක්ෂණ වාරිකවල අගයයි.
2. රක්ෂණ සහතිකය යනු මුළු ජනගහණය හා රක්ෂණ වාරික ගෙවීම් අතර අනුපාතයයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සාමාන්‍ය රක්ෂණය සඳහා සියයට 20 ක වෙළඳපල කොටසක් සහිතව රක්ෂණ වෙළඳපල තුළ ප්‍රමුඛස්ථානයක් උසුලන අතර ජීවිත රක්ෂණය සඳහා සියයට 19 ක වෙළඳපල කොටසක්ද සහිතව දේශීය රක්ෂණ කර්මාන්තය තුළ සියයට 34 ක් නැතහොත් රු. බිලියන 177 ක වත්කම් ප්‍රමාණයක් වාර්තා කිරීමට හැකිවී ඇත.

2016 වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මුළු ආදායම රු. මිලියන 42,049 ක් වන අතර එය පසුගිය වසරේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 35 ක සැලකිය යුතු වර්ධනයකි. 2016 වසරේ දළ ලිඛිත වාරිකවල වටිනාකම සියයට 12.5 ක වර්ධනයක් වාර්තා කරමින් රු. මිලියන 27,594 දක්වා ඉහළ ගොස් ඇත.

9.26 වගුව | ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|---|-----------------|----------|----------|----------|----------|
| | තත්‍ය කෙටුම්පත් | | | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 25,644 | 27,625 | 29,301 | 31,156 | 42,049 |
| දළ ලිඛිත වාරික | 20,173 | 21,254 | 20,665 | 24,520 | 27,594 |
| ශුද්ධ ඉපයුම් වාරික | 16,768 | 17,823 | 17,804 | 20,393 | 23,963 |
| ප්‍රතිලාභ, පාඩු හා වියදම් | (15,625) | (17,080) | (18,928) | (21,359) | (25,745) |
| ආයෝජන ආදායම් | 7,301 | 9,221 | 11,216 | 9,506 | 16,674 |
| මෙහෙයුම් හා පරිපාලන වියදම් | 4,156 | 5,533 | 6,000 | 4,975 | 6,402 |
| මෙහෙයුම් ලාභය | 5,863 | 5,012 | 4,373 | 4,820 | 9,903 |
| වර්ෂය සඳහා ශුද්ධ ලාභය | 4,236 | 3,401 | 3,257 | 3,439 | 8,414 |
| මූලික කාර්යසාධන දර්ශක | | | | | |
| හිමිකම් | | | | | |
| අනුපාතය - සාමාන්‍ය | 64 | 47 | 63 | 64 | 72 |
| ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය - ජීවිත | - | - | - | 402 | 412 |
| ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය - සාමාන්‍ය | - | - | - | 225 | 174 |
| ජීවිත රක්ෂණ අරමුදල | - | - | - | 78,858 | 90,808 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

සාමාන්‍ය රක්ෂණ අංශයේ දළ වාරික ආදායම ලෙස 2015 වර්ෂයේ පැවති රු. මිලියන 14,050 අගය 2016 වසරේදී රු. මිලියන 15,700 දක්වා සියයට 11.7 කින් වැඩිවී ඇති අතර ජීවිත රක්ෂණ අංශයේ දළ වාරික ආදායම රු. මිලියන 11,894 ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 13.6 ක වර්ධනයකි. රටේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් කළමනාකරනය කරන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 17 කින් රු. මිලියන 90,808 දක්වා ඉහළ ගොස් ඇත. 2016 වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රු. මිලියන 11,857 ක් ලාභාංශ වශයෙන් ඒකාබද්ධ අරමුදලට බැරකර ඇත.

ජාතික රක්ෂණ භාර අරමුදල

ජාතික රක්ෂණ භාර අරමුදල රාජ්‍ය සේවකයින් සඳහා වන අග්‍රභාර රක්ෂණ යෝජනා ක්‍රමයද වැඩ වර්ජන, කැරලි කෝලාහල, මහජන ආරවුල් සහ ත්‍රස්තවාදී ක්‍රියා රක්ෂණ අරමුදල් ද මෙහෙයවීම හා කළමනාකරණය සිදුකරනු ලබන අතර දේශීය රක්ෂණ කර්මාන්තයේ අතිවාර්ය ප්‍රතිරක්ෂණයෙන් සියයට 30 ක් ආවරණය කරයි.

2016 වසරේදී හඳුන්වා දෙන ලද ජාතික ස්වාභාවික ආපදා සහ හදිසි අවස්ථා සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය සහ

භෝග රක්ෂණ යෝජනා ක්‍රමය ද මෙම අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

9.27 වගුව | ජාතික රක්ෂණ භාර අරමුදලේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|--------------------------------|-----------------|--------------|--------------|--------------|--------------|
| | තත්‍ය කෙටුම්පත් | | | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 4,528 | 6,149 | 8,016 | 8,787 | 9,813 |
| දළ ලිඛිත වාරික | 3,886 | 5,265 | 5,842 | 5,063 | 6,732 |
| අග්‍රභාර දායකත්වය | 863 | 1,407 | 1,495 | 1,637 | 1,954 |
| භෝග රක්ෂණ බදු | - | 441 | 1,185 | 1,259 | 1,511 |
| ශුද්ධ ඉපයුම් වාරික ආදායම | 3,886 | 5,265 | 8,016 | 7,932 | 8,870 |
| වෙනත් ආදායම් | 642 | 670 | 640 | 856 | 980 |
| නවතා දැමූ ප්‍රතිරක්ෂණ | 1 | - | - | - | (624) |
| රක්ෂණ හිමිකම් හා ප්‍රතිලාභ | (2,281) | (1,385) | (3,205) | (3,227) | (5,048) |
| ප්‍රතිරක්ෂණ වියදම් | (348) | (382) | (695) | (947) | (1,067) |
| මුළු වෙනත් මෙහෙයුම් වියදම් | 164 | 176 | 173 | 226 | 388 |
| සේවක පිරිවැය | 72 | 66 | 85 | 133 | 165 |
| පරිපාලන වියදම් | 91 | 109 | 88 | 93 | 223 |
| අතිරේකය | 2,083 | 4,374 | 4,583 | 4,390 | 2,179 |
| අග්‍රභාර හිමිකම් ලැබීම් (ගණන.) | 121,273 | 123,105 | 118,232 | 137,962 | 138,579 |
| අග්‍රභාර හිමිකම් ගෙවීම් (ගණන) | 105,413 | 105,829 | 103,176 | 122,563 | 124,580 |
| අග්‍රභාර වාරික ලැබීම් | 1,490 | 1,407 | 1,494 | 730 | 820 |
| අග්‍රභාර වාරික ගෙවීම් | 1,187 | 1,079 | 1,229 | 1,562 | 1,950 |

මූලාශ්‍ර : ජාතික රක්ෂණ භාර අරමුදල සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

2015 වසරේ රු. මිලියන 5,062 ක්ව පැවති මුළු වාරික ආදායම 2016 වසරේදී රු. මිලියන 6,732 දක්වා සියයට 33 කින් ඉහළ ගොස් ඇත. 2016 මැයි මස ඇතිවූ ගංවතුර තත්වය නිසා ප්‍රති රක්ෂණ හිමිකම් ඉල්ලීම් ඉහළ යාම හා ජාතික ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමයේ හිමිකම් ඉල්ලීම් ඉහළ යාම හේතුවෙන් 2016 වසරේදී මුළු හිමිකම් ඉල්ලීම් සියයට 66 කින් ඉහළ ගොස් ඇත.

ජාතික රක්ෂණ භාර අරමුදල විසින් බැංකු විසින් උපයා ඇති බදු පසු ලාභයෙන් සියයට 01 ක් භෝග රක්ෂණ අයබදු ලෙස එකතු කර ගන්නා ලද අතර 2016 වසරේදී එය සියයට 20 කින් රු. මිලියන 1,511 දක්වා ඉහළ ගොස් ඇත.


2016 වසර තුළදී ජාතික රක්ෂණ භාර අරමුදල රු. මිලියන 3,200 ක් අය බදු වශයෙන් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.

9.10 ලොතරැයි


මෙරට ලොතරැයි වෙළඳපොළෙහි ප්‍රමුඛතමයන් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ නිෂ්පාදන කළඹ ලොතරැයි

සන්නාම 10 කින් සමන්විත වන අතර සංවර්ධන ලෝකය යි මණ්ඩලයේ නිෂ්පාදන කළඹ ලෝකයයි සන්නාම 13 කි. ජාතික ලෝකයයි මණ්ඩලය තම ලාභය සෘජුවම ඒකාබද්ධ අරමුදලට දායක කරන අතර සංවර්ධන ලෝකය යි මණ්ඩලය හි ලාභය ජනාධිපති අරමුදලට හා ජනාධිපති අරමුදල හරහා මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදලට දායක කරනු ලබයි.

9.11 රූප සටහන | ජාතික ලෝකයයි මණ්ඩලයහි ආදායම , වියදම හා ඒකාබද්ධ අරමුදලට දක්වා ඇති දායකත්වය සැසඳීම.



9.12 රූප සටහන | සංවර්ධන ලෝකයයි මණ්ඩලයෙහි ආදායම , වියදම හා ජනාධිපති අරමුදලට දක්වා ඇති දායකත්වය සැසඳීම.



ජාතික ලෝකයයි මණ්ඩලය

ජාතික ලෝකයයි මණ්ඩලය 2016 වර්ෂයේදී රු.මිලියන 20,170 ක ලෝකයයි විකුණුම් ආදායමක් එනම්, පෙර වසරට සාපේක්ෂව සියයට 15.9 ක වර්ධනයක් ළඟා කර ගෙන ඇත. ආදායම වැඩිවීම කෙරෙහි නිෂ්පාදන කැලතූම් හුවමාරු සංකල්පය මඟින් සතියකදී සිදු කරනු ලබන දිනුම් ඇදීම් වාර ප්‍රමාණය වැඩි කිරීම හේතු වී ඇත. 2016 වර්ෂය තුළ ජාතික ලෝකයයි මණ්ඩලයේ ත්‍යාග ප්‍රකාශයට පත්කිරීම 2015 වර්ෂය හා සසඳන විට සියයට 16 ක ප්‍රතිශතයකින් රු. මිලියන 9,723 දක්වා වැඩිවීමත් සමඟ ජාතික ලෝකයයි මණ්ඩලයේ වියදම රු. මිලියන 18,530 දක්වා වැඩි වී ඇත. එසේම, 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ ආදායම සියයට 16 ක ප්‍රතිශතයකින් වැඩිවුවද වියදම සියයට 17 කින් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික ලෝකයයි මණ්ඩලය 2015 වර්ෂයේ වාර්තා කළ රු. මිලියන

911 ක ලාභය 2016 වර්ෂයේදී රු. මිලියන 897 ක් දක්වා අඩු වී ඇත. ජාතික ලෝකයයි මණ්ඩලය 2016 වර්ෂයේදී රු.මිලියන 2,446 ක් ඒකාබද්ධ අරමුදල වෙත දායක කර ඇත.

9.28 වගුව | ජාතික ලෝකයයි මණ්ඩලයේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන කෙටුම්පත් | | | | |
|---|---------------------|---------------|---------------|---------------|---------------|
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| මුළු ආදායම | 11,683 | 14,047 | 14,490 | 16,660 | 19,427 |
| ලෝකයයි විකුණුම් ආදායම | 12,004 | 14,537 | 15,153 | 17,394 | 20,170 |
| අඩු කලා : වකු බදු එ.අ.බදු | 428 | 507 | 540 | 573 | 707 |
| ජාතිය ගොඩනැගීමේ බද්ද | 168 | 203 | 211 | 253 | 286 |
| වෙනත් ආදායම් | 275 | 220 | 88 | 92 | 250 |
| වියදම් | 11,097 | 12,935 | 14,379 | 15,749 | 18,530 |
| නියෝජිත කොමිස් | 2,232 | 2,071 | 2,818 | 3,245 | 3,772 |
| ප්‍රකාශිත ත්‍යාග | 5,787 | 7,083 | 7,311 | 8,368 | 9,723 |
| ලෝකයයි මුද්‍රණ පිරිවැය | 393 | 459 | 475 | 494 | 610 |
| බෙදාහැරීම්, විකුණුම් සහ වෙළෙඳ පිරිවැය | 739 | 1,144 | 1,284 | 872 | 1,246 |
| පරිපාලන වියදම් | 346 | 388 | 573 | 602 | 693 |
| මූල්‍ය පිරිවැය | 26 | 37 | 30 | 37 | 40 |
| ඒකාබද්ධ අරමුදලට දායකත්වය | 1,574 | 1,753 | 1,888 | 2,131 | 2,446 |
| බදු පෙර ශුද්ධ මාභය | 581 | 476 | 109 | 911 | 897 |
| ආදායම් බදු | 269 | 610 | 118 | 670 | 482 |
| බදු පසු ශුද්ධ මාභය | 312 | -133 | -8.66 | 241 | 415 |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| නියෝජිත ජාලය | 2,593 | 2,600 | 2,500 | 2,500 | 2,664 |
| ඒකාබද්ධ අරමුදලට දායකත්වය ආදායමේ ප්‍රතිශතයක් ලෙස % | 13 | 12 | 12.46 | 12.25 | 12.13 |

මූලාශ්‍ර : ජාතික ලෝකයයි මණ්ඩලය හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

සංවර්ධන ලෝකයයි මණ්ඩලය

සංවර්ධන ලෝකයයි මණ්ඩලය 2015 වර්ෂයට සාපේක්ෂව සියයට 25 ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 වර්ෂයේදී රු.මිලියන 14,921 ක ආදායමක් උපයා ගෙන ඇති අතර එහි ප්‍රධාන වියදම් ඒකක වන නියෝජිත කොමිස්, ත්‍යාග සහ විකුණුම් සහ බෙදාහැරීම් රු. මිලියන 11,081 ක් දක්වා වැඩි වී ඇති අතර එය 2015 වර්ෂය හා සසඳන විට සියයට 27 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

පෙර වසරේදී ජනාධිපති අරමුදලට ලබා දුන් දායකත්වයට වඩා සියයට 2.5 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 2016 වර්ෂයේදී සංවර්ධන ලෝකයයි මණ්ඩලය රු.මිලියන 1,771ක දායකත්වයක් ලබා දී ඇත.

9.29 වගුව | සංවර්ධන ලෝකයේ මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|--|-----------|--------|--------|-----------|--------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 8,406 | 10,320 | 10,157 | 11,994 | 14,921 |
| ලෝකයේ විකුණුම් ආදායම | 8,624 | 10,612 | 10,388 | 12,280 | 15,314 |
| අඩු කිරීම් වකු බදු - එකතු කළ අගය මත බද්ද | 350 | 448 | 461 | 405 | 554 |
| ජාතිය ගොඩනැගීමේ බද්ද | 159 | 203 | 199 | 194 | 241 |
| වෙනත් ආදායම් | 111 | 143 | 151 | 58 | 119 |
| ශීතකම් නොලද න්‍යාය නැවත ගිණුමගත කිරීම | 180 | 216 | 278 | 255 | 283 |
| වියදම | 6,444 | 8,103 | 7,734 | 9,601 | 12,229 |
| නියෝජිත කොමිස් | 125 | 156 | 154 | 2,310 | 2,861 |
| ප්‍රකාශිත න්‍යාය | 5,113 | 6,481 | 6,211 | 6,150 | 7,755 |
| දිනුම් ඇදීමේ පිරිවැය | 194 | 255 | 273 | 261 | 322 |
| ලෝකයේ මුද්‍රණ පිරිවැය | 359 | 410 | 378 | 325 | 444 |
| බෙදාහැරීම්, විකුණුම් සහ වෙළෙඳ පිරිවැය | 375 | 471 | 371 | 223 | 465 |
| පරිපාලන වියදම් | 278 | 330 | 347 | 332 | 382 |
| බදු පෙර ශුද්ධ ලාභය | 1,962 | 2,195 | 2,422 | 2,393 | 2,692 |
| ආදායම් බදු | 52 | 68 | 69 | 56 | 302 |
| බදු පසු ශුද්ධ ලාභය | 1,910 | 2,126 | 2,353 | 2,337 | 2,390 |
| ජනාධිපති අරමුදලට දායකත්වය | 1,894 | 2,026 | 2,068 | 1,727 | 1,771 |
| පෙර වසරේ ආදායම් බදු | 57 | - | 285 | 606 | 614 |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| ගනුදෙනුකරුවන් | 2,235 | 2,337 | 2,196 | 2,242 | 2,363 |
| ජනාධිපති අරමුදලට දායකත්වය ආදායමේ ප්‍රතිශතයක් ලෙස | 22 | 19 | 19.91 | 14.06 | 11.57 |

මූලාශ්‍ර : සංවර්ධන ලෝකයේ මණ්ඩලය හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

9.11 පශු සම්පත්

මෙම අංශයේ නියැලී ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන 02 වන්නේ මිලිකෝ පුද්ගලික සමාගම සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයයි. 2015 වර්ෂයේ ලීටර් මිලියන 374 ක්ව පැවති දේශීය කිරි නිෂ්පාදනය 2016 වර්ෂයේදී ලීටර් මිලියන 384 දක්වා සියයට 3.65 කින් වැඩිවී ඇති අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2016 වර්ෂයේදී කිරි ලීටර් මිලියන 17 ක් නිපදවා ඇත. එය මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් සියයට 4 ක් පමණවේ.

පශු සම්පත් අංශයේ සංවර්ධනය වෙනුවෙන් නැවුම් කිරි නිෂ්පාදනය ප්‍රවලිත කිරීම, ප්‍රජනන ගොවිපලවල් පිහිටුවීම, කිරි දෙනුන් ආනයනය කිරීම, නව කිරි සැකසුම් මධ්‍යස්ථානයක් බඩල්ගම ස්ථාපිත කිරීම, නිෂ්පාදනය සඳහා වන ව්‍යාප්ති සේවා සවිබල ගැන්වීම, අපනයන කෘෂිකර්මාන්තය සහ කිරි ගව පාලනය ප්‍රවර්ධනය කිරීම තුළින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීම, කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා එහි ගුණාත්මකභාවය වැඩි

දියුණු කිරීම උදෙසා පශු වෛද්‍ය කලාප මට්ටමින් කුඩා පරිමාණ කිරි ගොවීන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දියර කිරි භාවිතය හා පරිභෝජනය ප්‍රවලිත කිරීම සඳහා පාසැල් සිසුන් අතර දීපව්‍යාප්ත තරඟවලියක් පැවැත්වීම වැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

කිරි නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත වීම සඳහා රජය විසින් ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ආනයනය කොට ඇති අතර එහි අවසාන කණ්ඩායම වශයෙන් 2016 වර්ෂයේ පළමු කාර්තුව තුළ කිරි දෙනුන් 2,500 ක් ආනයනය කොට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපලවල රඳවා ඇත.

මිලිකෝ පුද්ගලික සමාගම

9.30 වගුව | මිලිකෝ සමාගමේ මූල්‍ය තත්ත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|--------------------------------|-----------|-------|-------|-----------|-------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 6,488 | 7,163 | 7,653 | 8,403 | 8,964 |
| කිරි නිෂ්පාදන විකුණුම් | 6,385 | 7,020 | 7,382 | 7,584 | 8,676 |
| වෙනත් ආදායම් | 103 | 143 | 271 | 819 | 288 |
| වියදම් | 6,755 | 7,002 | 7,365 | 8,399 | 8,690 |
| සෘජු වියදම් | 5,899 | 6,014 | 6,359 | 7,012 | 7,845 |
| අලෙවි බෙදාහැරීම් | 152 | 213 | 242 | 202 | 219 |
| පරිපාලන වියදම් | 517 | 592 | 621 | 1,065 | 574 |
| මූල්‍ය වියදම් | 130 | 153 | 134 | 108 | 52 |
| වෙනත් වියදම් | 57 | 30 | 9 | 12 | - |
| බදු පෙර ලාභය/අලාභය | -267 | 161 | 288 | 4 | 274 |
| බැංකු සඳහා නොපියවූ ණය | 581 | 612 | 727 | 879 | 497 |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| කිරි එකතු කිරීම (ලීටර් මිලියන) | 69.2 | 66 | 64.5 | 62 | 67 |
| කොටසක් සඳහා ඉපැයීම් (රු.) | -9.33 | 4.4 | 8.67 | 0.52 | 8.59 |

මූලාශ්‍ර : මිලිකෝ පුද්ගලික සමාගම සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

වෙළෙඳපොළෙහි සිටින අනෙකුත් කිරි නිෂ්පාදකයින්ගෙන් එල්ලවූ තරඟකාරීත්වය හමුවේ මිලිකෝ සමාගම එහි "හයිලන්ඩ්" යන සන්නම් නාමයේ වාසි ලබා ගනිමින් යෝග්‍ය, බටර් හා පීවාණුහරණය කරන ලද කිරි සම්බන්ධයෙන් වෙළෙඳපොළ නායකත්වය රඳවා ගැනීමටත් කිරි නිෂ්පාදන වලින් සියයට 30 ක වෙළෙඳපළ කොටසක්ද කිරිපිටි වෙළෙඳපළින් සියයට 8 ක කොටසක්ද රඳවා ගැනීමට සමත්වී ඇත.

මිලිකෝ සමාගමේ කිරි නිෂ්පාදන වල මිල ගණන් වැඩිකිරීම, නිෂ්පාදන බෙදාහැරීම් ක්‍රම ප්‍රතිසංවිධානය කිරීම හා 2016 වර්ෂය තුළ දිගන හා පොළොන්නරුව කිරි සැකසුම් කර්මාන්තශාලා නවීකරණය කිරීම හේතුවෙන් ඒවායේ

කිරි නිෂ්පාදනය වැඩිවීම වැනි හේතු නිසාවෙන් මිලකෝ සමාගමේ 2016 වර්ෂයේ කිරි නිෂ්පාදන විකුණුම් සියයට 14 කින් වැඩිවී ඇත. වර්ෂය තුළ පොදුකාර්ය පිරිවැයද ඇතුළුව සමාගමේ මුළු මෙහෙයුම් පිරිවැය සියයට 3.4 ක් තරම් සුළු ප්‍රමාණයකින් වැඩිවී ඇති අතර ඒ හේතුවෙන් 2015 වර්ෂයේ පැවති රු. මිලියන 3.8 ක ලාභය 2016 වර්ෂය වන විට රුපියල් මිලියන 274 දක්වා වැඩිවී ඇත.

මිලකෝ සමාගමේ මූලික කාර්යයන්ගෙන් එකක් වන නැවුම් කිරි එකතු කිරීමේ කාර්යය ගොවි සංවිධාන 50,000 ක් මගින් ඉටුකරනු ලබන අතර දැනට එසේ එකතු කරනු ලබන මුළු කිරි ප්‍රමාණය සමාගමේ අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත්වේ. කෙසේවෙතත් කිරි වැඩිපුර ලැබෙන කාල වකවානුවල සමාගමේ අවශ්‍යතාවය ඉක්මවා කිරි එකතු කිරීම සිදුවන අතර එසේ වැඩිපුර එකතුවීම නොවැළැක්විය හැකි බැවින් වැඩිපුර එකතුකළ කිරි ප්‍රමාණය අභේවෙල ගොවිපල හා නෙස්ලේ සමාගම වෙත යවනු ලැබේ.

දේශීය වෙළඳපලේ හයිලන්ඩ් නිෂ්පාදන සඳහා පවතින වැඩි ඉල්ලුමට මුහුණදීම සඳහා ඩෙන්මාර්ක් ණය ආධාර යටතේ යුරෝ මිලියන 33.8 ක වියදමින් මිලකෝ සමාගමේ අභේවෙල, දිගන හා පොළොන්නරුව යන කර්මාන්තශාලා 03 නවීකරණය කිරීම ආරම්භ කර ඇත. මේ තුළින් මිලකෝ සමාගම දැනට පවතින ලීටර් 200,000 ධාරිතාවය ලීටර් 400,000 දක්වා වැඩිකර ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ තුළින් සමාගමේ සියළුම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින වෙළඳපල කොටස වැඩිකර ගැනීමට බලාපොරොත්තුවේ. ඒ අනුව ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නවීකරණය කිරීමට නියමිත මිලකෝ කර්මාන්තශාලා තුනෙන් දෙකක වැඩ 2016 වර්ෂයේ නිමවී ඇති අතර අභේවෙල කර්මාන්තශාලාවේ නවීකරණ කටයුතු 2017 වර්ෂය තුළ නිම කිරීමට බලාපොරොත්තුවේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නව කිරි කර්මාන්තශාලාවක් යුරෝ මිලියන 64 ක වියදමින් ඉදිකොට නාරාහේන්පිට මිලකෝ කර්මාන්තශාලාව එය වෙත ගෙන යනු ලබයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

1973 වර්ෂයේදී පිහිටුවනලද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමානයේ පශු සම්පත් අභිජනනය හා සංවර්ධනය, බෝකිරීම සඳහා හොඳ තත්වයේ සතුන් සාධාරණ මිලකට ගොවීන් වෙත නිකුත් කිරීම, උපරිම ලාභයක් ඉපයීම සඳහා ප්‍රශස්ත මට්ටමින් පොල් වගාව පවත්වාගෙනයාම, හැකියාව ඇති ස්ථානවල පශු සම්පත් හෝග ඒකාබද්ධ ගොවිපලවල් ක්‍රියාත්මක කිරීම, සාධාරණ මිලකට හොඳ තත්වයේ ගොවිපල නිෂ්පාදන සැපයීම සඳහා අලෙවිසැල් පවත්වාගෙනයාම, ගොවීන්ට, පාසල් සිසුන්ට, කෘෂි කර්මාන්තයේ නියැලී නිලධාරීන්ට සහ විශේෂයෙන් කුඩා පරිමාණයේ සතුන් ඇති කරන්නන් හට පුහුණු වැඩසටහන් හා ප්‍රදර්ශන පැවැත්වීම, ඉහළ ලාභ පරතරයක්

ලබා ගැනීම සඳහා ගොවිපලවල නිෂ්පාදිත අමුද්‍රව්‍ය භාවිතා කරමින් වටිනාකම එකතු කරන ලද භාණ්ඩ නිපදවීම සහ ජනතාව අතර නැවුම් එළ කිරි පරිභෝජනය ප්‍රවලික කිරීම සඳහා ජනතාවට නැවුම් එළ කිරි අලෙවි කිරීම ආදී කටයුතු වල නියැලී ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එහි පරමාර්ථ කරා ලගාවීම සඳහා දැනට කිරි ගොවිපල 08 ක්ද, මී හරක් ගොවිපල 02 ක්ද, එළ සහ බැටළු ගොවිපල 01 ක්ද, කුකුළු සහ කුකුළු අභිජනන ගොවිපල 04 ක්ද, උෟරු ගොවිපල 01 ක්ද, පොල් සමඟ මී හරක් ගොවිපල 10 ක්ද පොල් සමඟ උෟරු ගොවිපල 03 ක්ද බර අදින ගවයින් ගොවිපල 01 ක් සහ කිරි අලෙවි මධ්‍යස්ථාන 39 ක්ද පවත්වාගෙන යනු ලබයි.

9.31 වගුව | ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්වය

| විස්තරය | රු.මිලියන | | | | |
|-----------------------------------|-----------|-------|-----------|--------|--------|
| | තත්‍ය | | කෙටුම්පත් | | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම | 1,292 | 1,447 | 1,677 | 1,799 | 2,574 |
| වියදම | 1,263 | 1,397 | 1,617 | 1,761 | 2,566 |
| බදු පෙර ලාභය | 29 | -86 | 60 | 38 | 8 |
| බැංකු සහ නොපියවූ ණය | 1,005 | 1,738 | 1,738 | 82.5 | 154 |
| මූලික කාර්ය සාධන දර්ශක | | | | | |
| එළ කිරි (ලීටර් '000) | 3,442 | 8,699 | 10,000 | 10,238 | 17,240 |
| මී කිරි (ලීටර් '000) | 684 | 700 | 771 | 803 | 697 |
| එළ කිරි (ලීටර් '000) | 5 | 5.6 | 7.7 | 11 | 9 |
| මුද්‍රවන ලද කිරි (ලීටර් '000) | 396 | 411 | 429 | 442 | 500 |
| යෝග්‍ය (මි.ලී.80) (සංඛ්‍යාව '000) | 526 | 485 | 509 | 516 | 421 |

මූලාශ්‍ර : ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2016 වර්ෂයේ ආදායම සියයට 43 කින් වැඩිවී ඇතත් එහි 2015 වර්ෂයේ රු. මිලියන 38 ක්වූ බදු පෙර ලාභය 2016 වර්ෂයේ රු. මිලියන 08 දක්වා සියයට 79 කින් අඩුවී ඇත. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ විකුණුම් පිරිවැය රු. මිලියන 1,109 සිට රු. මිලියන 1,715 දක්වාත් මූල්‍ය පිරිවැය රු. මිලියන 89 සිට රු. මිලියන 122 දක්වාත් පිළිවෙලින් සියයට 55 කින් සහ සියයට 37 කින් වැඩිවීමත් ඒ හේතුවෙන් 2015 වර්ෂයේ මුළු පිරිවැයවූ රුපියල් 1,761, 2016 වර්ෂයේදී රු. මිලියන 2,566 දක්වා වැඩිවීමත්ය.

මෙම ආයතනය විසින් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් 4,500 න් 2,000 ක් උඩරට පිහිටි මැණික් පාලම, බෝපත්තලාව හා ඩයගම යන ගොවිපල වල ස්ථාපනය කොට ඇති අතර ඉතිරි කිරි ගවයින් 2,500 රිදියගම ගොවිපලෙහි ස්ථාපනය කොට ඇත. මෙම

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමගම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දෛනික මුළු කිරීම් නිෂ්පාදනය ලීටර් 28,000 සිට ලීටර් 47,000 දක්වා වැඩිවී ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපලෙහි මුදවන කිරී සකස් කිරීමේ ඒකකය සකස් කිරීම, උගුරන් ඇති කිරීමේ ව්‍යාපෘතිය හා හොරකැලේ ගොවිපලෙහි පාත්තයින් සඳහා ස්ථානයක් ඉදිකිරීම, රොෂිටා ගොවිපලෙහි හරක් ගාල් 04 ක් ඉදි කිරීම, ඔයාමඩුව ගොවිපලෙහි බැටළු ගාල් 04 ක් ඉදි කිරීම, වීරවිල සත්ව ආහාර නිපදවීමේ ඒකකයක් ඉදි කිරීම, මැණික්පාලම ගොවිපල සඳහා අළුතින් තණ කොළ කැබලි කරන යන්ත්‍රයක් ලබාදීම, මහබේරියතැන්න ගොවිපල සඳහා නව උගුරු ගාලක් ලබාදීම සහ හොරකැලේ ගොවිපල සඳහා ආවරණ ගෘහයක් ලබාදීම වැනි ව්‍යාපෘති 2016 වර්ෂය තුළ තවදුරටත් ලබාදී ඇත.

9.12 අලෙවිය හා බෙදා හැරීම

සීමාසහිත ලංකා සතොස

පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන වෙළඳසැල් 320 කින් සමන්විත රජයට අයත් සුපිරි වෙළඳසැල් ජාලයක් ලෙස ලංකා සතොස ආයතනය ක්‍රියාත්මක වේ. ලංකා සතොස ආයතනය සමස්ත සුපිරි වෙළඳසැල් අංශයේ සියයට 25 ක වෙළඳපළ කොටසකට හිමිකම් ලැබුවද පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් වල සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ආයතනයේ ඉදිරි ගමන සීමා වී ඇත. කෙසේ වුවද වෙළඳසැල් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන හේතුවෙන් 2011 සිට 2016 දක්වා කාලය තුළ විශාල වර්ධනයක් ලබා ගැනීමට ලංකා සතොස ආයතනය සමත් විය.

9.32 වගුව | සීමාසහිත ලංකා සතොසහි මූල්‍ය තත්ත්වයන්

| විස්තරය | රු.මිලියන | | | | |
|--------------------------------------|-----------|--------|--------|-----------|---------|
| | තත්‍ය | | | කෙටුම්පත් | |
| | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ආදායම (රු.මිලියන) | 20,715 | 25,308 | 31,678 | 28,479 | 29,180 |
| විකිණුම් | 20,567 | 25,098 | 31,320 | 28,412 | 28,955 |
| වක්‍ර ආදායම් | 148 | 210 | 358 | 67 | 225 |
| වියදම (රු.මිලියන) | 20,623 | 24,155 | 30,449 | 27,220 | 33,985 |
| විකිණුම් පිරිවැය | 18,622 | 21,710 | 26,864 | 23,321 | 30,058 |
| වෙනත් වියදම් | 2,001 | 2,445 | 3,585 | 3,899 | 3,927 |
| බදු පෙර ලාභය/ (අලාභය) (රු.මිලියන) | 92 | 1,153 | 1,229 | 1,259 | (4,805) |
| මූලික කාර්ය සාධක දර්ශක | | | | | |
| වෙළඳසැල් සංඛ්‍යාව | 270 | 287 | 303 | 303 | 320 |

මූලාශ්‍ර : සීමාසහිත ලංකා සතොස සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

2015 දී රු.මි 28,479 ක් වූ මුළු ආදායම 2016 දී රු.මි 29,180 දක්වා වර්ධනය වූ අතර, 2015 වසරේ රු.මි 1,259 වූ ශුද්ධ

ලාභය 2016 වසරේ රු.මි 4,805 ක ශුද්ධ අලාභයක් බවට පරිවර්තනය වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ ආනයනික සහල් පිරිවැයට වඩා අඩු මුදලකට විකිණීමයි.

2015 දී 303 ක් වූ වෙළඳසැල් සංඛ්‍යාව 2016 අවසානයේදී 320 දක්වා වර්ධනය වී ඇත.

9.13 වැවිලි

ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජ.න.ව.ස.ම), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (ශ්‍රී.ල.රා.වැ.සං.), කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව හලාවත, කුරුණෑගල සහ ඇල්කඩුව යන වැවිලි සමාගම් රජය සතු ව්‍යාපාර ආයතන ලෙස රටේ වැවිලි අංශය තුළ ක්‍රියාත්මක වන අතර රජය සතුව රන් කොටසක් සහිතව ප්‍රාදේශීය වැවිලි සමාගම් 18 ක්ද ක්‍රියාත්මක වේ. ජ.න.ව.ස.ම, ශ්‍රී.ල.රා.වැ.සං., ඇල්කඩුව වැවිලි සමාගම (ඇ.වැ.ස.) සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව තේ හා රබර්ද හලාවත ,කුරුණෑගල වැවිලි සමාගම් පොල් සංවර්ධන මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය ආයතනය සමග හෙක්ටයාර් 9,303 පමණ වූ වපසරියක පොල් හා වෙනත් සුළු හෝගයන් වගාවෙහිද යෙදෙනු ලබයි.

2016 වසරේ ජ.න.ව.ස.ම ශ්‍රී.ල.රා.වැ.සං. සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යන ආයතනවල තේ නිෂ්පාදනය කිලෝ මිලියන 5.2 ක් වූ අතර එය 2015 වසරට සාපේක්ෂව සියයට 1.9 ක අඩුවීමකි. එසේම එම ආයතන රටේ මුළු තේ නිෂ්පාදනයෙන් සියයට 1.8 ප්‍රමාණයක් සඳහා දායක වෙයි. මෙම ආයතන වල තේ ඉඩම් ප්‍රමාණය රටේ සමස්ත තේ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 4 ක් පමණ වේ. 2016 වසර තුළ ජ.න.ව.ස.ම සහ ශ්‍රී.ල.රා.වැ.සං. යන ආයතන වල සාමාන්‍ය තේ ඵලදාව හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 450 ක් වන අතර එය රටේ සාමාන්‍ය තේ ඵලදාව වූ කිලෝ ග්‍රෑම් 1,509 හා සැසඳීමේදී සියයට 66 ක පසුබෑමකි.

ජ.න.ව.ස.ම ශ්‍රී.ල.රා.වැ.සං. හා කුරුණෑගල වැවිලි සමාගම එක්ව නිෂ්පාදනය කළ මුළු රබර් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 534,207 කි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20 ක ඉහළ යාමකි. තවද එම නිෂ්පාදනය රටේ මුළු රබර් නිෂ්පාදනයෙන් සියයට 0.7 ක ප්‍රමාණයකි.

2016 වසරෙහි ජ.න.ව.ස.ම ශ්‍රී.ල.රා.වැ.සං. හා ඇල්කඩුව සමාගම් වල සාමාන්‍ය රබර් ඵලදාව වූ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 714 රටේ සාමාන්‍ය රබර් ඵලදාව වන හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 731 හා බොහෝ දුරට සමාන වේ.

හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් සංවර්ධන මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව

පොල් ගෙඩි මිලියන 45 ක් නිෂ්පාදනය කළ අතර එය 2015 වසර හා සැසඳීමේදී සියයට 9.7 ක ඉහළ යාමක් වන අතර රටේ මුළු පොල් නිෂ්පාදනයෙන් සියයට 1.4 ක ප්‍රමාණයකි.

කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව, කපු සංස්ථාව සහ සීනි සමාගම ඒවායේ බදුපෙර ලාභයන්හි ඉහළ යාමක් වාර්තා කර ඇති අතර කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම ඒවායේ බදුපෙර ලාභයේ ආන්තික

පහළ යාමක් වාර්තා කරයි. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව එහි අලාභය සියයට 34 කින් අඩු කර ගැනීමට සමත් වී ඇති අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලය එහි අලාභ තවදුරටත් සියයට 7.26 කින් ඉහළ නංවා ඇත. මෙම ආයතන වාණිජමය වශයෙන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරවීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

9.33 වගුව | රාජ්‍ය වැවිලි අංශයන්හි මූල්‍ය තත්ත්වයන්

| | විස්තරය | තහස | | | කෙටුම්පත් | |
|---------------------------------------|---------------------------------------|-----------------------------|---------|---------|-----------|---------|
| | | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| සී/ස කුරුණෑගල වැවිලි සමාගම | මෙහෙයුම් කාර්ය සාධනය | | | | | |
| | රබර් නිෂ්පාදනය (මෙ. ටොන්) | 18 | 13 | 17 | 14 | 17 |
| | පොල් නිෂ්පාදනය (ගෙඩි මිලියන) | 209,898 | 157,434 | 157,434 | 140,678 | 144,682 |
| | ඵලදාව හෙක්ටයාරයකට (පොල්) | 5,328 | 3,893 | 5,117 | 4,414 | 5,356 |
| | - (රබර්) | 1,115 | 981 | 818 | 767 | 811 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 484 | 476 | 577 | 492 | 472 |
| | රබර් විකුණුම් (රු. මිලියන) | 396 | 402 | 514 | 442 | 414 |
| | පොල් විකුණුම් (රු. මිලියන) | 78 | 62 | 40 | 31 | 30 |
| | මුළු විකුණුම් පිරිවැය (රු. මිලියන) | 275 | 269 | 326 | 317 | 323 |
| බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | 186 | 208 | 217 | 166 | 156 | |
| ලාභාංශය / අයහාර (රු. මිලියන) | 50 | 40 | 50 | 35 | 35 | |
| සී/ස හලාවත වැවිලි සමාගම | මෙහෙයුම් කාර්ය සාධනය | | | | | |
| | පොල් නිෂ්පාදනය (ගෙඩි මිලියන) | 16 | 10 | 12 | 12 | 16 |
| | ඵලදාව හෙක්ටයාරයකට (ගෙඩි) | 4,350 | 2,715 | 2,935 | 2,833 | 4,318 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 396 | 287 | 412 | 477 | 444 |
| | පොල් විකුණුම් (රු. මිලියන) | 339 | 76 | 375 | 399 | 383 |
| | විකුණුම් පිරිවැය (රු. මිලියන) | 215 | 174 | 222 | 250 | 287 |
| | බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | 86 | 82 | (61) | 85 | 78 |
| | ලාභාංශය / අයහාර (රු. මිලියන) | 75 | 20 | 20 | 30 | 20 |
| | ශ්‍රී ලංකා කපු සංස්ථාව | මෙහෙයුම් කාර්ය සාධනය | | | | |
| ඵලදාව හෙක්ටයාරයකට | | 340 | 147 | 216 | 186 | 175 |
| සාමාන්‍ය මිල රු./ කිලෝග්‍රෑම් | | 2,150 | 1,918 | 2,297 | 250 | 250 |
| මූල්‍ය කාර්ය සාධනය | | | | | | |
| මුළු ආදායම (රු. මිලියන) | | 150 | 134 | 115 | 75 | 95 |
| ශුද්ධ කපු විකුණුම් | | 47 | 79 | 64 | 68 | 86 |
| බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | | 44 | 1 | 22 | 17 | 32 |
| භාණ්ඩාගාර ප්‍රදාන - පුනරාවර්තන | | 59 | 53 | 50 | 66 | 48 |
| ප්‍රාග්ධන | | 28 | 49 | 40 | 35 | 40 |
| ජනතා වතු සංවර්ධන මණ්ඩලය | | මෙහෙයුම් කාර්ය සාධනය | | | | |
| | තේ නිෂ්පාදනය (මෙ. ටොන්) | 1,750 | 2,234 | 1,914 | 1,833 | 1,314 |
| | රබර් නිෂ්පාදනය (මෙ. ටොන්) | 250 | 224 | 241 | 0 | 0 |
| | ඵලදාව හෙක්ටයාරයකට - තේ | | 586 | 517 | 483 | 358 |
| | රබර් | | 611 | 567 | 617 | 758 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 926 | 862 | 633 | 585 | 504 |
| | නිෂ්පාදන පිරිවැය (රු. මිලියන) | 1,177 | 1,110 | 915 | 1,012 | 892 |
| | බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | (235) | (248) | (282) | (413) | (443) |
| | භාණ්ඩාගාර ප්‍රදාන - පුනරාවර්තන | - | 176 | 254 | 617 | 486 |
| ප්‍රාග්ධන | - | - | - | - | - | |

| | | | | | | |
|---------------------------------------|--|--------|--------|---------|--------|--------|
| ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව | මෙහෙයුම් කාර්ය සාධනය | | | | | |
| | තේ නිෂ්පාදනය (මෙ. ටොන්) | 2,102 | 1,928 | 1,552 | 1,625 | 1,453 |
| | රබර් නිෂ්පාදනය (මෙ. ටොන්) | 39 | 45 | 40 | 36 | 37 |
| | එලදාව හෙක්ටයාරයකට - තේ | 654 | 575 | 494 | 525 | 513 |
| | රබර් | 603 | 690 | 618 | 547 | 563 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 670 | 654 | 488 | 487 | 483 |
| | නිෂ්පාදන පිරිවැය (රු. මිලියන) | 678 | 731 | 646 | 690 | 617 |
| | බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | (117) | (228) | (157) | (202) | (134) |
| | භාණ්ඩාගාර ප්‍රදාන - පුනරාවර්තන ප්‍රාග්ධන | - | 118 | 484 | 204 | 100 |
| | - | - | - | - | - | |
| කළුබිඬු සහ කුරුමා වගාකරුවන් | මෙහෙයුම් කාර්ය සාධනය | | | | | |
| | නිම් තේ නිෂ්පාදනය (මෙ. ටොන්) | 1,412 | 1,534 | 1,423 | 1,792 | 2,384 |
| | විකුණුම් ප්‍රමාණය (මෙ. ටොන්) | 1,301 | 1,554 | 1,261 | 1,582 | 2,384 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 639 | 769 | 779 | 775 | 1,137 |
| | විකුණුම් පිරිවැය (රු. මිලියන) | 536 | 730 | 747 | 769 | 1,062 |
| බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | 91 | 28 | 27 | (10) | 43 | |
| ලංකා සීනි සමාගම | මෙහෙයුම් කාර්ය සාධනය | | | | | |
| | සීනි නිෂ්පාදනය (මෙ. ටොන්) | 32,343 | 42,528 | 32,364 | 42,984 | 51,422 |
| | ස්ප්‍රිතු නිෂ්පාදනය ('000 ලීටර්) | 2,849 | 10,708 | 10,326 | 7,317 | 11,917 |
| | මූල්‍ය කාර්ය සාධනය | | | | | |
| | මුළු ආදායම (රු. මිලියන) | 1,474 | 5,747 | 5,539 | 4,882 | 7,757 |
| | සීනි විකුණුම් (රු. මිලියන) | 1,180 | 2,812 | 3,168 | 3,270 | 4,060 |
| | ස්ප්‍රිතු විකුණුම් (රු. මිලියන) | 294 | 2,916 | 2,371 | 1,611 | 3,668 |
| බදු පෙර ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන) | (155) | 1,346 | (211) | (1,052) | 1,103 | |

මූලාශ්‍ර: වැවිලි සමාගම් සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

9.33 වගුව | අනෙකුත් රජය සතු ව්‍යවසායන්හි කාර්යසාධනය

| විස්තරය | මූලික කාර්යයන් | කාර්යසාධනය | සැලකිල්ලට ගත යුතු කරුණු |
|---------------------------|--|---|--|
| බැංකු සහ මූල්‍ය | | | |
| ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් ග්‍රාමීය ආර්ථිකයේ කෘෂිකර්ම, ඉදිකිරීම් හා කර්මාන්ත යන අංශ සඳහා මූල්‍ය සේවා සැපයීම | <ul style="list-style-type: none"> 2016 වසර සඳහා මුළු ආදායම රු.මිලියන 723 වන අතර එය පෙර වසර හා සැසඳීමේදී සියයට 10 ක වර්ධනයකි. බදු පෙර ලාභය රු.මිලියන 255 ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 25 ක වර්ධනයකි. මුළු ණය හා අත්තිකාරම් සියයට 11 ක වර්ධනයක් වාර්තා කරමින් 2016 වසර අවසානය වනවිට රු.මිලියන 3,740 දක්වා ඉහළගොස් ඇත. පෙරවසරට සාපේක්ෂව බැංකුවේ තැන්පතු පදනම 2016 වසරේදී සියයට 21 කින් පහළගොස් ඇත. වසර අවසානය වනවිට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සියයට 39.2 ක් වන අතර මෙය කර්මාන්තයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනී. 2016 වසර තුළ රු.මිලියන 36 ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවා ඇත. | <ul style="list-style-type: none"> මූලික බැංකු කටයුතු සඳහා ප්‍රාග්ධන උපයෝජනය හා දුර්වල වත්කම් කළමනාකරණය නිසා ලාභදායීත්වය අඩුවීම දළ අක්‍රීය ණය අනුපාතය ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසි ණය දීමේ හා ණය ආපසු අයකර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම අභ්‍යන්තර බඳවා ගැනීම් හා උසස්කිරීම් සඳහා නිසි ක්‍රියා පිලිවෙළක් අනුගමනය නොකිරීම. රජයේ සුරැකුම්පත් වල කරන ලද ආයෝජනයන් හා රාජ්‍ය බැංකුවල කරන ලද තැන්පතු නිසා ලංකා පුත්‍ර බැංකුවේ වත්කම් වල ගුණත්වය ආරක්ෂාවී ඇත. |

9.33 වගුව | අනෙකුත් රජය සතු ව්‍යවසායන්හි කාර්යසාධනය

| විස්තරය | මූලික කාර්යයන් | කාර්යසාධනය | සැලකිල්ලට ගත යුතු කරුණු |
|-----------------------------------|---|--|---|
| ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව | ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත්කරුවන්වෙත සහන ලබාදීම. ආර්ථිකයේ කුඩා අංශයන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයීම, කල්බදු හා කුලීපිට ගැනුම් පහසුකම් සැලසීම යනාදියෙහි ප්‍රධාන වශයෙන් නියැලී සිටී. | ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව 2016 වසර සමඟ රු. මිලියන 458 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසර සමඟ සැසඳීමේ දී සියයට 38 ක වැඩිවීමකි. තවද 2015 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක් වූ සියයට 41 ව පැවති අක්‍රිය ණය අනුපාතය 2015 දී සියයට 36 දක්වා අඩුකරගෙන ඇත. | ශේෂ පත්‍රය වැඩිදියුණුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමඟ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ ඒකාබද්ධ කිරීම සඳහා 2016 අයවැය යෝජනාවක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය එම ඒකාබද්ධ කිරීමේ වැඩපිලිවෙල ආරම්භකොට ඇති අතර දැනට අවසාන අදියරේ පවතී. බැංකුව එහි ප්‍රධාන ව්‍යාපාරය වන බැංකුකරණ යට වඩා ආයෝජන මගින් ලැබෙන ආදායම මත යැපෙන තත්වයක් පවතී. |
| රක්ෂණය | | | |
| ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව | අපනයනකරුවන් වෙත අපනයන ණය රක්ෂණවරණයන් හා ණය ආරක්ෂණ සේවාවන් සපයමින් අපනයන ක්ෂේත්‍රය වෙත උපකාරක සේවා සැපයීම. | 2016 වසරේ මුළු මෙහෙයුම් ආදායම රු. මිලියන 213 ක් වූ අතර, පෙර වසරේ මුළු මෙහෙයුම් ආදායම වන රු. මිලියන 245 ට සාපේක්ෂව මෙය සියයට 13 ක අඩුවීමකි. 2016 දී අළුතින් නිකුත් කළ මුළු රක්ෂණ ඔප්පු ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 15 කින් පහළ ගොස් ඇත. | ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් මෙහෙයවනු ලබන අපනයන ණය රක්ෂණ ආවරණයන් සැලකිය යුතු මට්ටමක නොපවතින නිසා තම වෙළඳපල කොටස හා රක්ෂණවරණ ඉහළ නංවා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව නව ක්‍රමවේද හා උපාය මාර්ග හඳුන්වා දිය යුතුය. |
| කෘෂිකාර්මික හා කෘෂි මණ්ඩලය | කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමය, කෘෂි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි. | 2015 වසරේ මුළු ආදායම වූ රු. මිලියන 1,357 හා සැසඳීමේදී 2016 වසරේ මුළු ආදායම රු. මිලියන 1,063 ක් වන අතර එය රු. මිලියන 294 ක සැලකිය යුතු පහළ යාමකි. ජාතික රක්ෂණ භාර අරමුදල මෙහෙයවූ "කෙතට අරුණ" රක්ෂණ යෝජනා ක්‍රමය 2015 දී කෘෂිකර්ම හා කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් පවරා ගනු ලැබූ අතර එම යෝජනා ක්‍රමය යටතේ එකතු කර ගන්නා ලද වාරික වල පහත වැටීම මෙයට මූලික හේතුව වී ඇත. | ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා නව උපාය මාර්ග හඳුන්වාදීම. |
| පුනර්ජනනීය නොවන සම්පත් | | | |
| ලංකා බණිජ වැලි සමාගම | බැර බණිජ වැලි කැනීම සැකසීම හා අලෙවිය. බණිජ වැලි සැකසීම සහ පිරිපහදු කිරීම තුළින් ලැබෙන අතුරු නිෂ්පාදන අලෙවිය සිදු කිරීම. | භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් කැනීම් බලපත්‍ර නිකුත් නොකිරීම නිසා ලංකා බණිජ වැලි සමාගමේ පෙර වර්ෂයේ ආදායමට සාපේක්ෂව 2016 වර්ෂයේදී රු. මිලියන 1,327 ක් දක්වා සියයට 27 කින් අඩු වී ඇත. මෙය හේතුවකොට ගෙන ලංකා බණිජ වැලි සමාගමේ 2015 වර්ෂයේ රු. මිලියන 503 ක් වූ ලාභය 2016 වර්ෂයේදී එකතු කළ බණිජ නිෂ්පාදනයන්ට රු. මිලියන 206 දක්වා අඩකින් පමණ අඩු වී ඇත. | ලංකා බණිජ වැලි සමාගම 2015 වර්ෂයේ මාස 3ක් පමණ අධ්‍යක්ෂ මණ්ඩලයක් නොමැතිව ක්‍රියාත්මක විය. ආයතනයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට මෙම ගැටළුව විසඳා ගැනීමට කටයුතු කළ යුතු වේ. වටිනාකම් එකතු කළ බණිජ නිෂ්පාදනයන්ට වැඩි මිලක් ලබා ගැනීම සඳහා බණිජ නිෂ්පාදනයන්ට සිදු කරනු ලබන වටිනාකම් එකතු කිරීම වැඩි දියුණු කළ යුතු වේ. |

9.33 වගුව | අනෙකුත් රජය සතු ව්‍යවසායනික කාර්යසාධනය

| විස්තරය | මූලික කාර්යයන් | කාර්යසාධනය | සැලකිල්ලට ගත යුතු කරුණු |
|---------------------|---|--|---|
| ලංකා පොස්පේට් සමාගම | තේරුම්, පොල් වැනි නිත්‍ය කෘෂි බෝග සඳහා පොහොර වශයෙන් යොදාගන්නා රොක් පොස්පේට් කැනීම, සැකසීම හා අලෙවිය සිදුකිරීම. | ලංකා පොස්පේට් සමාගමේ 2016/17 වර්ෂයේ ආදායම පෙර වර්ෂයේ රු.මිලියන 554 ක් වූ ආදායම හා සැසඳීමේදී සියයට 30කින් රු.මිලියන 387 දක්වා අඩු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2015/16 වර්ෂයේ රු.මිලියන 14 ක් වූ ලාභය රු.මිලියන 34 ක අලාභයක් බවට පත්වී ඇත. ලංකා පොස්පේට් සමාගම 2016/17 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 36,811 ක් නිෂ්පාදනයක් සිදු කර ඇති අතර එය 2015/16 වර්ෂයේ නිෂ්පාදන සමග සැසඳීමේදී සියයට 32කින් අඩු වී ඇත. | කැනීම සඳහා හඳුනාගෙන ඇති සංචිත ගණනය කිරීම සඳහා ලංකා පොස්පේට් සමාගමට නවීන තාක්ෂණය අවශ්‍ය වේ. |
| කහටගත සමාගම | ග්‍රැප්පි ලංකා කාර්මික අමුද්‍රව්‍යක් වශයෙන් මිනිරන් කැනීම, සැකසීම හා අලෙවිය සිදුකිරීම. | කහටගත ග්‍රැප්පි ලංකා සමාගමේ ආදායම පෙර වර්ෂය හා සැසඳීමේදී 2016/17 වර්ෂයේදී රු.මිලියන 82 දක්වා සියයට 25 කින් අඩු වී ඇත. වියදම් සියයට 37කින් අඩු වීම හේතුවෙන් එහි 2015/16 වර්ෂයේ රු.මිලියන 2 ක් වූ ලාභය 2016/17 වර්ෂයේ රු.මිලියන 14 දක්වා වැඩි වී ඇත. | කහටගත ග්‍රැප්පි ලංකා සමාගම ගැනුම්කරුවන් වර්ධනය කිරීම සහ නව වෙළඳපලට යොමුවීම සඳහා විවිධාංගීකරණය කළ අලෙවි උපක්‍රම භාවිතා කළ යුතුයි. නව ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා එකතු කළ අගය වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි. |
| සෞඛ්‍ය | | | |
| රාජ්‍ය සංස්ථාව | ඖෂධ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ නිෂ්පාදනයේ මෙන්ම සාධාරණ මිල ගනන් යටතේ ඖෂධ අලෙවියේ යෙදෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අංශයේ ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන එකම ආයතනයයි. | රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2015 වර්ෂයේ ආදායම වූ රු. මි. 2,112 සාපේක්ෂව 2016 වර්ෂයේ සිය ආදායම රු. මි. 2,542 දක්වා සියයට 20 කින් ඉහළ නංවාගැනීමට සමත්ව ඇත. එසේම පෙර සේම සිය ලාභය පවත්වා ගනිමින් 2016 වර්ෂයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 11 ක එනම් රු. මි. 459 ක ලාභයක් පවත්වා ගැනීමට සමත්ව ඇත. 2016 වසරේ ආයතනය විසින් මහා භාණ්ඩාගාරය වෙත ගෙවා ඇති ලාභාංශ ප්‍රමාණය රු. මි. 65 කි. | ප්‍රමාණවත් සහ ක්‍රමවත් ගබඩා පහසුකම් නොමැති වීම |
| ශ්‍රී ලංකා සංස්ථාව | ඖෂධ ප්‍රධාන මෙහෙයුම් වන්නේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමයි. එම ආයතනය ඖෂධ වර්ග 156 ක් නිෂ්පාදන කර රජයේ රෝහල්, ආයුර්වේද වෛද්‍යවරු හා පෞද්ගලික අංශය වෙත බෙදාහරිනු ලබයි. | ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2016 වසරේ මුළු ආදායම රු. මි. 687 දක්වා සියයට 30 කින් වර්ධනය වී ඇත. ආයතනයේ මුළු වියදම රු. මි. 168 දක්වා සියයට 44 කින් වර්ධනය වී ඇති අතර ඒ අනුව 2016 වර්ෂයේ ලාභය රු. මි. 18 ක් වාර්තා කර ඇත. | අමුද්‍රව්‍ය වන අමු ඖෂධ හිඟතාවය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මුහුණ පාන ප්‍රධානතම අභියෝගය වේ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සිය නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා නවමං සොයා යුතු වූ සේම අමුද්‍රව්‍ය වන අමු ඖෂධ වගාව වැඩිදියුණු කිරීමටද කටයුතු කළයුතු වේ. |

09 පරිච්ඡේදය | රජය සතු ව්‍යවසායනික කාර්යසාධනය

9.33 වගුව | අනෙකුත් රජය සතු ව්‍යවසායන්හි කාර්යසාධනය

| විස්තරය | මූලික කාර්යයන් | කාර්යසාධනය | සැලකිල්ලට ගත යුතු කරුණු |
|--------------------------------|--|--|---|
| රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව | සියළුම රජයේ රෝහල්වලට සහ අනෙකුත් ආයතනවලට අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ ගෙන්වීම සහ බෙදාහැරීම ප්‍රධානව සිදුකරයි. | රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මුළු ඖෂධ අදායම 2015 වසරේ රු.මි. 24,463 ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවීන දත්ත සාපේක්ෂව 2016 වසරේ රු.මි. 31,214 ක් දක්වා සියයට 28 කින් වර්ධනය වී ඇත. සංස්ථාවේ මුළු වියදම පෙර වසරට සාපේක්ෂව රු. මි. 1,940 දක්වා වර්ධනය වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව 2016 වසරේ ලාභය සියයට 36 කින් වර්ධනය වී ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2016 වසරේ නව ඔසුසැල් 03 ක් විවෘත කර ඇත. | මුළු ඖෂධ අවශ්‍යතාවය සලකා බලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවීන දත්ත සාපේක්ෂව 2016 වසරේ රු.මි. 31,214 ක් පමණක් මඟින් නිසි අයුරින් සිදුකිරීමට කටයුතු කළ යුතුයි. |
| ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල | ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ලාභාංශ ගෙවන එකම රජයේ රෝහල වන අතර ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් මෙන්ම උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් සහ වෙනත් සෞඛ්‍ය නිලධාරීන් සඳහා පුහුණු අධ්‍යාපන පහසුකම් ලබාදෙන කේන්ද්‍රයක් වශයෙන්ද ක්‍රියාකරයි. | ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ මුළු ආදායම රු.මි. 3,273 දක්වා සියයට 33 කින් වර්ධනය වී ඇති අතර රු.මි. 3,677 වූ මුළු වියදම 2016 වසරේ රු.මි. 3,691 ක් දක්වා වර්ධනය වීම 353 ක් වූ 2015 වසරේ මෙහෙයුම් අලාභය 2016 වසරේ රු. මි. 418 ක් දක්වා තවත් වර්ධනය වීමට හේතු වී ඇත. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල සඳහා 2016 වසරේ අයවැය සහන රු.මි. 2100 ක් ලබාදෙන ලදී. | 2016 වසරේ ආයතනය විසින් භෞතික ප්‍රසාරණය මෙන්ම විශේෂ අංශයන්හි භාවිතා වන උපකරණ නවීකරණය සහ සාමාන්‍ය වාට්ටු නවීකරණය මධ්‍යකාලීන අයවැය රාමුව තුළින් ඉටුකර ගැනීමට යොමුවිය යුතුය. |
| මාධ්‍ය | | | |
| ස්වාධීන රූපවාහිනී ජාලය | ස්වාධීන රූපවාහිනී ජාලය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, ළමා වැඩසටහන්, ආගමික සහ සජීවී වැඩසටහන් ආදී විවිධ ආකාරයේ වැඩසටහන් ස්වාධීන රූපවාහිනී, වසන්තම් ටීවී වසන්තම් එෆ්එම් හා ලක්ෂ්‍ය රේඩියෝ යන නාලිකා ඔස්සේ නිෂ්පාදනය හා ප්‍රචාරණය කරයි. | ස්වාධීන රූපවාහිනී ජාලය 2015 වසරේ වාර්තා කළ රු.මි. 587 ට සාපේක්ෂව 2016 වසරේ රු.මි. 162 ක අලාභයක් වාර්තා කර ඇත. ආයතනයේ මුළු ආදායම සියයට 27 කින් පහළ බැස ඇති අතර මුළු වියදම 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ සියයට 3 කින් ඉහළ නැග ඇත. | වැඩසටහන්වල ගුණත්මකභාවය වැඩිදියුණු කරගනිමින් තරගකරුවන් අතර වැඩි ශ්‍රාවක පිරිසක් රඳවාගැනීමට ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළ යුතු වේ. |
| ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | සවිස්තරාත්මක, අධ්‍යාපනික සහ විනෝදාත්මක වැඩසටහන් රූපවාහිනී, වැනල් අයි හා නේත්‍රා ටීවී යන නාලිකා හරහා නිෂ්පාදනය සහ විකාශනය කිරීම. | ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුළු ආදායම 2015 වසරේ රු. මි. 2,111 ක් දක්වා පහළ බැස ඇත. 2015 වසරේ රු. මි. 374 ක් වූ අලාභය 2016 වසරේ රු. මි. 231 ක් දක්වා සියයට 57 ක් දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හැකි වී ඇති බව නිරීක්ෂණය කෙරේ. | වැඩසටහන්වල ගුණත්මක වර්ධනය කරගැනීම සඳහා ක්‍රමෝපායන් යොදාගැනීම. |
| ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව | ශ්‍රී ලංකාවේ පැරණිතම රේඩියෝ මධ්‍යස්ථානය වේ. ජාතික නාලිකා 07, ප්‍රාදේශීය නාලිකා 06 සහ ප්‍රජා නාලිකා 02 ක සේවය සපයමින් ශ්‍රී ලංකාවේ පුරෝගාමී රේඩියෝ විකාශන ජාලය ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කටයුතු කරයි. | පෙර වසරට සාපේක්ෂව 2016 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුළු ආදායම පහළ යාම හේතුවෙන් මුළු ආදායම සියයට 17 කින් පහළ බැස ඇති අතර එමනිසා මෙහෙයුම් අලාභය සියයට 35 කින් වර්ධනය වී ඇත. 2016 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත වර්තන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ලබාදෙන ලද අයවැය සහනය රු. මි. 550 කි. | ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාවය පවත්වාගැනීම සඳහා සහ ශ්‍රාවක මූලික කරගනිමින් විවිධාංගීකරණය වූ වෙලෙදපොළ කොටස වර්ධනය කරගැනීම සඳහා ප්‍රසාරණාත්මක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළ යුතු වේ. |

9.33 වගුව | අනෙකුත් රජය සතු ව්‍යවසායනික කාර්යසාධනය

| විස්තරය | මූලික කාර්යයන් | කාර්යසාධනය | සැලකිල්ලට ගත යුතු කරුණු |
|---------------------------------|--|--|---|
| අලෙවිය හා බෙදාහැරීම් | | | |
| ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය | දේශීය හස්ත කර්මාන්ත උත්තතිය හා නිෂ්පාදන ජාලය පුළුල් කිරීම දේශීය හා අපනයන වෙළෙඳපොළ තුළ සැමරුම් භාණ්ඩ අලෙවිකරණය. | 2015 වර්ෂයේදී 21.91 ක අලාභය ඉක්මවා 2016 වර්ෂයේදී 4.48 ක අලාභය වාර්තා කිරීමට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයට හැකියාව ලැබී ඇත. බදු පෙර ලාභයේ වැඩි වීම සඳහා ප්‍රධාන ලෙසම හේතු වී ඇත්තේ විකිණුම් පිරිවැය හා පරිපාලන වියදම් වල අඩු වීමයි. මණ්ඩලයට අයත්ව තිබූ "අපේ ගම" ඉදිකිරීම් කටයුතු සඳහා මණ්ඩලය විසින් 199.4 ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර මෙම ණය පහසුකම හා රු. මිලියන 21.6 ක් වූ මණ්ඩලයේ ආදායමද ඇතුළුව මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මණ්ඩලය විසින් වැය කර ඇති මුළු මුදල රු. මිලියන 221 කි. අදාළ ණය මුදල වෙනුවෙන් පොළී සහ වාරික ලෙස රු. මිලියන 129 ක් ගෙවීමට සිදුවීම නිසා 2016 වසර තුළදී මණ්ඩලයේ මූල්‍ය පිරිවැය ඉහළ ගොස් ඇත. 2015 දෙසැම්බර් මස "අපේ ගම" ගැසට් නිවේදනයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා දෙන ලද අතර එමගින් "අපේ ගම" හරහා මණ්ඩලයට කිසිදු ආදායමක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන අතර වත්කම් සහ වගකීම් අතර නොගැලපීමක් ඇත. ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය විසින් පිරිනමනු ලබන 2016 වර්ෂයේ "කාර්මික උත්කෘෂ්ටතා සම්මානය" දිනා ගැනීමට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය සමත්වී ඇත. | රු. මිලියන "ලක්සල" සන්නාමය යටතේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ස්ථාපිත කිරීම සහ ඒ සඳහා සුවිශේෂී වෙළෙඳ පොළක් ස්ථාපිත කිරීම. විදේශ ගැණුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා නවීන පහසුකම් සහිතව වෙළෙඳ කුටි අලුත්වැඩියා කිරීම. ප්‍රසාරණය වෙමින් පවතින සංචාරක ක්ෂේත්‍රයෙන් උපරිම ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා සංචාරකයින් බහුල ප්‍රදේශවල අලෙවි කුටි ස්ථාපිත කිරීම සඳහා උපායමාර්ග යෙදිය යුතුය. ආයතනයේ වෙළෙඳපොළ කොටස් ප්‍රමාණය වැඩි කර ගැනීමට හා ආයතනයේ නිරසාරත්වය රැකෙන පරිදි සුදුසු උපායමාර්ගික සැලැස්මක් නිර්මාණය කළ යුතුය. |

09 පරිච්ඡේදය | රජය සතු ව්‍යවසායනික කාර්යසාධනය

සටහන I | රජය සතු වාණිජ ව්‍යාපාරවල ලාභදායීත්වය

| රජය සතු වාණිජ ව්‍යාපාර | (රු.මිලියන) | | | | | | | | |
|---|----------------|----------|----------|----------|---------------------|--------------------------|----------------|-----------|--|
| | මාස // (අගභාග) | | | | 2016 මාස // (අගභාග) | ව්‍යාපාර පිටවැටුම 2016 * | අයවැය සහන 2016 | | |
| | 2006 | 2013 | 2014 | 2015 | | | පුනරාවර්තන | ප්‍රාග්ධන | |
| 1 ලංකා බැංකුව | 4,137 | 15,258 | 20,777 | 25,109 | 31,635 | 156,368 | - | - | |
| 2 මහජන බැංකුව | 4,079 | 10,304 | 17,200 | 19,497 | 19,399 | 120,275 | - | - | |
| 3 ජාතික ඉතිරි කිරීමේ බැංකුව | 3,501 | 2,279 | 10,472 | 13,034 | 13,251 | 87,329 | - | - | |
| 4 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව | 318 | 343 | 411 | 731 | 460 | 4,345 | - | - | |
| 5 නිවාස සංවර්ධන හා මූල්‍ය බැංකුව | 309 | 309 | 818 | 972 | 636 | 5,906 | - | - | |
| 6 ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 52 | 371 | 193 | 204 | 255 | 733 | - | - | |
| 7 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 633 | 689 | 1,268 | 2,112 | 2,089 | 15,646 | - | - | |
| 8 සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව | - | 616 | 236 | 348 | 464 | 874 | - | - | |
| 9 සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය | 43,202 | 15,167 | 17,274 | 18,152 | 15,846 | 22,070 | - | - | |
| 10 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව | 1,111 | 5,012 | 4,511 | 3,017 | 9,903 | 42,050 | - | - | |
| 11 ජාතික රක්ෂණ භාරකාර අරමුදල | 73 | 4,374 | 4,674 | 4,449 | 6,000 | 10,118 | - | - | |
| 12 ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව | 108 | 207 | 190 | 224 | 193 | 377 | - | - | |
| 13 කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය | 137 | (1,887) | (1,941) | (256) | (3,261) | 796 | 2,690 | 4 | |
| 14 ලංකා විදුලිබල මණ්ඩලය | (1,417) | 22,945 | (13,303) | 24,845 | (14,499) | 206,811 | - | - | |
| 15 ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව | (1,721) | (7,770) | 1,633 | (19,468) | 69,620 | 428,488 | - | - | |
| 16 ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 155 | 1,625 | 7,950 | (9,575) | 1,212 | 43,743 | - | - | |
| 17 ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය | (214) | 1,193 | 1,432 | (252) | 835 | 23,583 | - | - | |
| 18 සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම | 2,120 | 4,745 | 5,496 | 2,378 | 6,888 | 20,231 | - | - | |
| 19 සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම | 684 | (32,358) | (16,433) | (12,622) | (28,140) | 136,219 | - | - | |
| 20 සීමාසහිත මිහින් ලංකා සමාගම | - | (2,567) | (1,406) | (1,196) | (1,579) | 8,462 | - | - | |
| 21 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය | (984) | (10,640) | (9,407) | (3,438) | (3,617) | 35,738 | 14,937 | 1,800 | |
| 22 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව | 97 | 128 | 81 | (586) | (703) | 2,188 | 75 | - | |
| 23 ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය | 23 | 570 | 426 | 510 | 833 | 10,810 | - | - | |
| 24 රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව | 22 | 90 | 90 | 80 | 28 | 2,302 | - | - | |
| 25 සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම | 21 | 160 | 185 | (243) | 274 | 8,676 | - | - | |
| 26 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය | (23) | 2 | 87 | 39 | (8) | 2,702 | - | - | |
| 27 ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව | (83) | (228) | (69) | (189) | (134) | 483 | - | - | |
| 28 ජනතා වතු සංවර්ධන මණ්ඩලය | 1,113 | (248) | (237) | (413) | (404) | 415 | - | - | |
| 29 සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම | 20 | 208 | 227 | 155 | 132 | 472 | - | - | |
| 30 සීමාසහිත හලාවත වැවිලි සමාගම | 37 | 82 | 85 | 79 | 69 | 383 | - | - | |
| 31 සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව | 19 | 28 | 24 | 7 | 33 | 660 | - | - | |
| 32 ශ්‍රී ලංකා කපු සංස්ථාව | (17) | 1 | 2 | 17 | (52) | 90 | 48 | 40 | |
| 33 සීමාසහිත ලංකා බනිජ වැලි සමාගම | 127 | 221 | 61 | 509 | 206 | 1,327 | - | - | |
| 34 සීමාසහිත ලංකා පොස්පේට් සමාගම | 11 | 172 | 179 | 57 | (34) | 387 | - | - | |
| 35 සීමාසහිත කහටහන ග්‍රෑෆයිට් ලංකා සමාගම | 0.3 | 21 | 17 | 13 | 14 | 82 | - | - | |
| 36 සංවර්ධන ලොතරැයි මණ්ඩලය | 120 | 2,126 | 2,345 | 1,669 | 2,833 | 15,314 | - | - | |
| 37 ජාතික ලොතරැයි මණ්ඩලය | 224 | 477 | 109 | 700 | 414 | 20,170 | - | - | |
| 38 රාජ්‍ය මාෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව | 8 | 328 | 270 | 414 | 262 | 2,549 | - | - | |
| 39 ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව | 0.8 | 42 | 47 | 49 | 72 | 564 | - | - | |
| 40 රාජ්‍ය මාෂධ නීතිගත සංස්ථාව | 179 | 777 | 654 | 1,230 | 1,677 | 32,303 | - | - | |
| 41 ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල | (79) | 92 | 549 | (250) | 418 | 890 | 1,300 | 725 | |
| 42 සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය | 64 | 847 | 566 | 327 | (162) | 1,885 | - | - | |
| 43 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | 206 | 48 | (182) | (375) | (160) | 2,115 | - | - | |
| 44 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව | (87.2) | (130) | (51) | (288) | 84 | 997 | 365 | 185 | |
| 45 ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) | (25.2) | 24 | 21 | (40) | 4 | 787 | - | - | |
| 46 රාජ්‍ය දූව සංස්ථාව | 138 | 382 | 425 | 425 | 531 | 4,413 | - | - | |
| 47 සීමාසහිත රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව | (58.3) | 78 | 46 | 19 | 26 | 2,949 | - | - | |
| 48 සීමාසහිත ලංකා සතොස | (18) | 663 | 364 | | (4,805) | 29,180 | - | - | |
| 49 රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව | 38 | 78 | 71 | 3 | 10 | 1,477 | - | - | |
| 50 ලංකා ධීවර සංස්ථාව | (27.6) | (80) | (56) | (190) | (161) | 2,775 | 78 | 389 | |
| 51 ලංකා ධීවර වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව | (34.8) | (42) | 20 | (91) | (113) | 478 | 475 | 145 | |
| 52 සීමාසහිත ලංකා පොහොර සමාගම | 21 | 241 | 288 | 411 | 713 | 3,835 | - | - | |
| 53 සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම | 107.8 | 209 | 366 | 436 | 147 | 1,839 | - | - | |
| 54 සීමාසහිත හොටෙල් ධීවෙලොපර්ස් ලංකා සමාගම | (752) | 253 | 316 | 433 | 605 | 2,540 | - | - | |
| 55 සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම | - | 1,346 | (31) | (981) | 1,103 | 7,729 | - | - | |
| එකතුව | 58,503.8 | 37,991 | 58,353 | 76,952 | 131,342 | 1,523,970 | 19,968 | 3,288 | |

සටහන II | වාර්ෂික වාර්තා සටහන රජය සතු වාණිජ ව්‍යවසායයන්

| | | (රු.මිලියන) | | | | |
|----|--|-------------|------|------|------|------|
| | | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
| 1 | ලංකා බැංකුව | √ | √ | √ | √ | √ |
| 2 | මහජන බැංකුව | √ | √ | √ | √ | √ |
| 3 | ජාතික ඉතිරි කිරීමේ බැංකුව | √ | √ | √ | √ | √ |
| 4 | රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව | √ | √ | √ | √ | √ |
| 5 | නිවාස සංවර්ධන හා මූල්‍ය බැංකුව | √ | √ | √ | √ | √ |
| 6 | ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | √ | √ | X | √ | X |
| 7 | ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | √ | √ | √ | √ | √ |
| 8 | සීමා සහිත ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව | √ | √ | X | X | X |
| 9 | සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය | √ | √ | √ | √ | √ |
| 10 | ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව | √ | √ | √ | √ | √ |
| 11 | ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව | √ | √ | √ | X | X |
| 12 | ලංකා විදුලිබල මණ්ඩලය | √ | √ | √ | √ | X |
| 13 | ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව | √ | √ | √ | √ | X |
| 14 | ශ්‍රී ලංකා වරාය අධිකාරිය | √ | √ | √ | √ | X |
| 15 | ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය | √ | √ | √ | √ | X |
| 16 | සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම | √ | √ | √ | √ | √ |
| 17 | සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම | √ | √ | √ | √ | √ |
| 18 | සීමාසහිත මිහින් ලංකා සමාගම | √ | X | X | √ | X |
| 19 | ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය | √ | √ | X | X | X |
| 20 | රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව | √ | √ | √ | X | X |
| 21 | ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය | √ | X | √ | X | X |
| 22 | රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව | √ | √ | √ | X | X |
| 23 | සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම | √ | √ | √ | √ | X |
| 24 | ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය | √ | √ | √ | √ | X |
| 25 | ලංකා ධීවර සංස්ථාව | √ | √ | X | X | X |
| 26 | ලංකා ධීවර හා වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව | √ | √ | X | X | X |
| 27 | රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව | √ | √ | √ | √ | X |
| 28 | ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සංස්ථාව | √ | √ | √ | X | X |
| 29 | රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව | √ | √ | √ | X | X |
| 30 | ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල | √ | √ | √ | X | X |
| 31 | සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය | √ | √ | √ | √ | √ |
| 32 | ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | √ | √ | √ | X | X |
| 33 | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව | √ | X | X | X | X |
| 34 | සීමාසහිත ලංකා පොහොර සමාගම | √ | √ | √ | √ | √ |
| 35 | සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම | √ | √ | √ | √ | X |
| 36 | රාජ්‍ය දූව සංස්ථාව | √ | √ | √ | √ | X |
| 37 | සීමාසහිත රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව | √ | √ | X | X | X |
| 38 | සීමාසහිත ලංකා හෝටල් සංවර්ධන සමාගම | √ | √ | √ | √ | √ |
| 39 | සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම | - | - | √ | X | X |
| 40 | සීමාසහිත ලංකා සනොස | X | X | X | X | X |
| 41 | සංවර්ධන ලොතරැයි මණ්ඩලය | √ | √ | √ | √ | √ |
| 42 | ජාතික ලොතරැයි මණ්ඩලය | √ | √ | √ | √ | √ |
| 43 | සීමාසහිත ලංකා බනිජ වැලි සමාගම | √ | √ | √ | √ | √ |
| 44 | සීමාසහිත ලංකා පොස්පේට් සමාගම | √ | √ | √ | √ | √ |
| 45 | රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව | √ | √ | X | X | X |
| 46 | ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව | √ | √ | X | X | X |
| 47 | කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය | √ | √ | X | X | X |
| 48 | ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව | √ | X | X | X | X |
| 49 | සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම | √ | √ | √ | √ | √ |
| 50 | ජනතා වතු සංවර්ධන මණ්ඩලය | X | X | X | X | X |
| 51 | සීමාසහිත හලාවත වැවිලි සමාගම | √ | √ | √ | √ | X |
| 52 | සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව | √ | √ | √ | X | X |
| 53 | ශ්‍රී ලංකා කපු සංස්ථාව | √ | √ | √ | X | X |
| 54 | ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) | √ | √ | √ | √ | X |
| 55 | සීමාසහිත කනටගහ ග්‍රැෆිසිට් ලංකා සමාගම | √ | √ | √ | X | X |

රාජ්‍ය අංශයේ කාර්ය
මණ්ඩල කළමනාකරණය

10

10.1 සමාලෝචනය

2016 වසර අවසානයේදී, මෙරට රාජ්‍ය අංශයේ සමස්ත අනුමත කාර්ය මණ්ඩලය 1,518,613ක් වුව ද, එහි තත්‍ය කාර්ය මණ්ඩලය 1,353,318ක් විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් පහොලොස් (15) දෙනෙකුටම එක් රාජ්‍ය

සේවකයෙකු බැගින් සිටිය ද, අනුමත කාර්ය මණ්ඩලයෙන් 11% ක් පමණ උපයෝජනය වී නොමැත.

පසුගිය දශකයේ සමස්ත රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු 10.1 වගුවෙන් දැක්වේ.


10.1 වගුව | රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල සංයුතිය

| පරිපාලන මට්ටම | | වර්ෂය | | | | | | | | | |
|---------------------------------|-------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| | | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
| ජාතික | අනුමත | 579,615 | 635,711 | 680,442 | 698,335 | 705,331 | 710,909 | 796,266 | 844,948 | 858,680 | 865,788 |
| | තත්‍ය | 505,900 | 557,590 | 607,717 | 643,748 | 643,399 | 661,837 | 683,719 | 703,600 | 722,950 | 754,590 |
| පළාත් සභා සහ පළාත් පාලන ආයතන | අනුමත | 358,604 | 362,755 | 364,396 | 367,207 | 367,730 | 385,562 | 391,647 | 392,698 | 394,812 | 412,796 |
| | තත්‍ය | 283,885 | 290,162 | 296,714 | 332,107 | 363,248 | 378,933 | 375,752 | 377,445 | 374,330 | 372,033 |
| සමස්ත රාජ්‍ය සේවය | අනුමත | 938,219 | 998,466 | 1,044,838 | 1,065,542 | 1,073,061 | 1,096,471 | 1,187,913 | 1,237,646 | 1,253,492 | 1,278,584 |
| | තත්‍ය | 789,785 | 847,752 | 904,431 | 975,855 | 1,006,647 | 1,040,770 | 1,059,471 | 1,081,045 | 1,097,280 | 1,126,623 |
| රාජ්‍ය ව්‍යවසාය සහ බැංකු | අනුමත | 222,377 | 226,197 | 227,224 | 227,792 | 228,326 | 245,100 | 245,687 | 245,339 | 244,800 | 240,029 |
| | තත්‍ය | 224,443 | 229,445 | 234,547 | 236,121 | 236,543 | 239,079 | 239,058 | 221,213 | 219,583 | 226,695 |
| සමස්ත රාජ්‍ය අංශය | අනුමත | 1,160,596 | 1,224,663 | 1,272,062 | 1,293,334 | 1,301,387 | 1,341,571 | 1,433,600 | 1,482,985 | 1,498,292 | 1,518,613 |
| | තත්‍ය | 1,014,228 | 1,077,197 | 1,138,978 | 1,211,976 | 1,243,190 | 1,279,849 | 1,298,529 | 1,302,258 | 1,316,863 | 1,353,318 |
| අනුමත සේවක සංඛ්‍යාවේ උපයෝජනය(%) | | 87 | 88 | 90 | 94 | 96 | 95 | 91 | 88 | 88 | 89 |
| විශ්‍රාම ගිය සංඛ්‍යාව | | 438,190 | 445,120 | 456,113 | 473,762 | 493,549 | 510,343 | 521,699 | 546,379 | 564,472 | 579,414 |

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

රාජ්‍ය අංශයේ පුළුල් වන අවශ්‍යතාවයන්ට අනුගත වෙමින්, 2007-2016 කාලය තුළදී රාජ්‍ය අංශයේ අනුමත සේවක සංඛ්‍යාව 30% කින් පමණ වර්ධනය වී ඇත. කෙසේ වුවද මෙම කාලය තුළ සමස්ත කාර්ය මණ්ඩල උපයෝජනය 88%-92% අතර ප්‍රතිශතයක පැවති අතර, 96% ක් වූ ඉහළම කාර්ය මණ්ඩල උපයෝජනය පවතින්නේ 2011 වසරේදී වේ. 2014-2016 අතර කාල පරාසය තුළදී, කාර්ය මණ්ඩල උපයෝජනය 88% ක් ලෙස ස්ථාවර තත්ත්වයක පැවතිණි. මෙලෙස කාර්ය මණ්ඩල උපයෝජනය පහත වැටීමට ප්‍රධානතම හේතුව ලෙස විශ්‍රාම යාමේ වර්ධනයට සාපේක්ෂව නව බඳවා ගැනීම් අඩුවීම දැක්විය හැකිය.

රූප සටහන 10.1 | 2007 - 2016 වර්ෂ වල අනුමත හා තත්‍ය සේවක සංඛ්‍යා



එමෙන්ම, පුරප්පාඩු පිරවීමේදී සිදුවන කළමනාකරණ ප්‍රමාදයන්, පුරප්පාඩු පිරවීමේදී යොදා ගන්නා ක්‍රියාමාර්ග සමෝධානික නොවීම සහ අවශ්‍ය සුදුසුකම් සහිත අයදුම්කරුවන් නොමැති වීම වැනි කරුණු ද මෙලෙස කාර්ය මණ්ඩල උපයෝජනය අඩු වීමට හේතු වී ඇත. රාජ්‍ය අංශයට අවශ්‍ය සුදුසුකම්ලත් අයදුම්කරුවන් ආකර්ශණය කරගැනීමේ හා රඳවා ගැනීමේ අපහසුතාවය ද, මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇති තවත් එක් හේතුවකි.

10.2. ජනගහන වර්ධනයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව වර්ධනය

2016 වසරේ දී, ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යා අනුපාතය 15 : 1 ක් ලෙස පැවතිය අතර, එය 2001 වසරේ දී 18 : 1 ක් ලෙස සටහන් විය. මෙම අනුපාතයේ වර්ධනයට ප්‍රධානම හේතුව ලෙස උපාධිධාරීන් විශාල වශයෙන් රජයේ සේවයට බඳවා ගැනීම දැක්විය හැකිය.

එමෙන්ම, ලිපිකරු, යතුරු ලේඛක, ලඝුලේඛක වැනි තනතුරු ඒකාබද්ධ කර එකම සේවයක් ලෙස කළමනාකරණ සහකාර සේවය ඇති කිරීම සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවය පිහිටුවීම වැනි මූලික ලක්ෂණ ද රාජ්‍ය අංශයේ සංයුතිය වෙනස් වීම කෙරෙහි බලපා ඇත.

10.2 වගුව | සමස්ත ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවකයන් සංඛ්‍යාව

| වර්ෂය | සමස්ත ජනගහනය | රාජ්‍ය සේවක සංඛ්‍යාව | | | |
|-------|--------------|----------------------------|---------------------------------|----------------------------------|---|
| | | රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව | අර්ධ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව | සමස්ත රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව | සමස්ත රාජ්‍ය සේවකයන් ගණන : සමස්ත ජනගහනය |
| 1946 | 6,657,339 | 60,901 | n.a. | 60,901 | 1:110 |
| 1953 | 8,097,895 | 222,845 | n.a. | 222,845 | 1:36 |
| 1963 | 10,582,064 | 365,292 | n.a. | 365,292 | 1:35 |
| 1971 | 12,689,897 | 323,718 | 145,810 | 469,528 | 1:31 |
| 1981 | 14,846,750 | 368,849 | 228,531 | 597,380 | 1:29 |
| 2001 | 18,732,400 | 587,805 | 247,845 | 835,650 | 1:23 |
| 2012 | 20,359,439 | 1,122,734 | 244,989 | 1,367,723 | 1:16 |
| 2016 | - | *874,395 | *243,413 | *1,117,808 | - |

*ත්‍රිවිධ හමුදාව අන්තර්ගත නොවේ.
මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

10.3 වෘත්තීය මත පදනම්වූ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව

රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය විශ්ලේෂණය කිරීමේදී එය කාණ්ඩ 20ක් යටතේ දක්වා ඇත. වෘත්තීයවේදීන් වන වෛද්‍ය නිලධාරීන්, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්, ගණකාධිකාරීන්, ඉංජිනේරුවන්, කලීකාවාර්යවරුන් සහ පශු වෛද්‍ය නිලධාරීන් වෙන් වෙන් වශයෙන් කාණ්ඩගත කර ඇත. මානව සම්පත් කළමනාකරණය සිය ප්‍රධාන

කාර්යය වූ, සියළුම විධායක මට්ටමේ විවිධ වෘත්තීන්හි නියුතු නිලධාරීන් "පරිපාලක/කළමනාකරු" කාණ්ඩයට ඇතුළත් වේ. 10.3 වගුවෙහි දක්වා ඇති අනෙකුත් කිසිදු කාණ්ඩයකට අයත් නොවන සියළුම වෘත්තීන් " වෙනත්" කාණ්ඩය යටතේ දැක්වේ.

10.3 වගුව | වෘත්තීය මත කාණ්ඩයට අනුව රාජ්‍ය අංශයේ පවතින සේවක සංඛ්‍යාව - 2016

| වෘත්තීය | ජාතික | පළාත් සභා සහ පළාත් පාලන ආයතන | එකතුව |
|---------------------------------------|----------------|------------------------------|------------------|
| පරිපාලක /කළමනාකරු | 5,510 | 1,945 | 7,455 |
| වෛද්‍ය නිලධාරී | 12,275 | 7,337 | 19,612 |
| අයුර්වේද වෛද්‍ය නිලධාරී | 531 | 1,459 | 1,990 |
| ගණකාධිකාරී | 1,346 | 375 | 1,721 |
| ඉංජිනේරු | 3,104 | 416 | 3,520 |
| කලීකාවාර්ය | 7,059 | | 7,059 |
| පශු වෛද්‍ය නිලධාරී | 79 | 556 | 635 |
| හෙද නිලධාරී | 21,015 | 11,384 | 32,399 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂක | 159 | 1,389 | 1,548 |
| පවුල් සෞඛ්‍ය සේවිකා | 1,204 | 7,234 | 8,438 |
| ගුරු | 35,987 | 194,538 | 230,525 |
| සංවර්ධන නිලධාරී | 36,621 | 14,283 | 50,904 |
| කාර්මික නිලධාරී | 1,880 | 2,293 | 4,173 |
| කළමනාකරණ සහකාර | 35,103 | 14,328 | 49,431 |
| ග්‍රාම නිලධාරී | 12,303 | | 12,303 |
| තැපැල් සේවා නිලධාරී | 4,522 | | 4,522 |
| වියදුරු/ශිල්පීය සේවක (PL3) | 19,083 | 6,562 | 25,645 |
| අර්ධ ශිල්පීය සේවක (PL2) | 64,247 | 7,787 | 72,034 |
| කාර්යාල සහායක/ශිල්පීය නොවන සේවක (PL1) | 107,476 | 59,112 | 166,588 |
| වෙනත් | 611,781 | 41,035 | 652,816 |
| එකතුව | 981,285 | 372,033 | 1,353,318 |

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය යන ප්‍රතිපත්තීන්ට අනුකූලව, සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන් ඉහළම ප්‍රතිශතය වන 22% ක් මෙම අංශ දෙකෙහි සේවයේ නියුක්තව සිටියි. ඒ අනුව, 2014 - 2016 කාල පරිච්ඡේදය තුළ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම 1359 ක පමණ සාමාන්‍ය වාර්ෂික අගයක පවත්වාගෙන යාමට සමත් වී ඇත.

රාජ්‍ය අංශයේ වැඩිම කාර්ය මණ්ඩලයක් සහිත තනි වෘත්තීය කාණ්ඩය වූ ගුරුවරුන් සඳහා 230,525 ක් වූ අනුමත කාර්ය මණ්ඩලයක් ඇත. එසේ වුවද, පාසල් අතර සිටින ගුරුවරු සංඛ්‍යාවෙහි සැලකිය යුතු විෂමතාවයක් පවතින අතර , ඇතැම් පාසල් වල ගුරු අතිරික්තයක් ද, ග්‍රාමීය හෝ උෞත සංවර්ධිත ප්‍රදේශයන්හි පවතින පාසල් වල විශේෂයෙන්ම ගණිත, විද්‍යා සහ ඉංග්‍රීසි විෂයන්ට ගුරු හිඟයක් ද දක්නට ලැබේ.

10.4. වැටුප් කේත මත පදනම්ව රාජ්‍ය සේවයේ වෘත්තීන් සංඛ්‍යාව

රාජ්‍ය සේවය තනතුරු නාම 1811 කින් සමන්විත වේ. 10.4 වගුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් කේත හා එම වැටුප් කේත

10.1 විශේෂ සටහන

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය අංශයේ මානව සම්පත් දායකත්වය

2016 සහ 2017 අයවැය අර්ථ නිරූපණයන්ට අනුව, රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශයන් සඳහා ආයෝජන වැඩි කිරීම, සේවා සැපයීම් වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ වඩා හොඳ විනිවිදභාවයකින් සහ වගවීමෙන් කටයුතු කිරීම පිණිස, ඩිජිටල්කරණය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් විසඳුම් මූලික පිටිවහලක් වනු ඇත.

මෙම තත්ත්වය තුළ 2009 වර්ෂයේදී, රාජ්‍ය අංශය සඳහා නව සේවාවක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවය ස්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර මෙම සේවාවේ වැදගත්කම සලකා බලා 2016 වර්ෂයේදී මෙම සේවයට විධායක මට්ටමේ නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කරන ලදී. ඒ සමඟම පසුගිය වර්ෂ කිහිපය තුළ, විධායක හා විධායක නොවන රාජ්‍ය නිලධාරීන් රැසකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ පද්ධති පිළිබඳ පුහුණුවීම් 2016 වසරේදී ද ලබා දෙන ලදී. මෙම අඛණ්ඩ පුහුණු අවස්ථාවන් හේතුවෙන්, රාජ්‍ය සේවකයින්ගෙන් 62.7% ක් පරිගණක සාක්ෂරතාවය අත්කරගෙන ඇත. කෙසේ වුවත්, සංකලිත පද්ධති, විද්‍යුත්-ගොනු, පරිගණකගත මානව සම්පත් කළමනාකරණ පද්ධති වැනි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධති අඩු පසුබිමක් තුළ, මෙම සාක්ෂරතාවයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අපහසු වී ඇත. මෙයට අනුකූලව, රජයේ සේවා වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙන්ම පුළුල් ප්‍රවේශයකින් හා විනිවිදභාවයකින් යුක්තව ලබා දීම සඳහා රජය විසින් මෙම සේවයට බඳවා ගන්නා නිලධාරීන්ගේ හැකියාවන් උපරිම ලෙස උපයෝජනය කළ යුතු වේ.

මූලාශ්‍රය : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව.

යටතේ ඇති තනතුරු නාම සංඛ්‍යාව දක්වා ඇත.

10.4 වගුවෙහි දක්වා ඇති වැටුප් කේත 38, ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික හා ජ්‍යෙෂ්ඨ යන මට්ටම් හතර (4) යටතේ වර්ගීකරණය කර ඇත. එක් එක් වෘත්තීයේ රාජකාරී සහ වගකීම් ද, එම වෘත්තීන් සඳහා සලකා බලනු ලබන බඳවා ගැනීමේ සුදුසුකම් ද සැලකිල්ලට ගෙන මෙම වර්ගීකරණය සිදු කර ඇත. ප්‍රාථමික මට්ටම යටතේ පවතින තනතුරු, ශිල්පීය නොවන (PL 1), අර්ධ ශිල්පීය (PL 2) හා ශිල්පී (PL 3) ලෙස කාණ්ඩගත කර ඇත.

ද්විතීයික කාණ්ඩය පරිපාලන හා කළමනාකරණ මට්ටම් සඳහා අවශ්‍ය සහාය සේවා සපයන තනතුරු වලින්, එනම් කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන), අධීක්ෂණ කළමනාකරණ සහකාර, ආශ්‍රිත නිලධාරීන්, ශ්‍රී ලංකා ගුරු සේවය, හෙද සේවය/ වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීය සේවයේ සහ අතුරු වෛද්‍ය යන සේවාවන්හි විශේෂ ශ්‍රේණි හැර, එම සේවයේ අනෙකුත් තනතුරු, උප පොලිස් පරීක්ෂක වැනි අනෙකුත් නියාමන සේවාවන්හි ඊට සමාන මට්ටමේ තනතුරු වලින් ද සමන්විත වේ.

10.4 වගුව | තනතුරු නාම සංඛ්‍යාව

| | වැටුප් කේත අංකය | අනුමත තනතුරු නාම වර්ග සංඛ්‍යාව |
|-----------|-----------------|--------------------------------|
| ප්‍රාථමික | PL 1 | 197 |
| | PL 2 | 203 |
| | PL 3 | 86 |
| ද්විතියික | MN 1 | 211 |
| | MN 2 | 27 |
| | MN 3 | 125 |
| | MN 4 | 162 |
| | MT 1 | 56 |
| | MT 2 | 16 |
| | MT 3 | 13 |
| | MT 4 | 12 |
| | MT 5 | 13 |
| | MT 6 | 39 |
| | MT 7 | 11 |
| | GE 1 | 1 |
| | GE 2 | 2 |
| | MP 1 | 3 |
| | MP 2 | 2 |
| | RS 1 | 9 |
| | RS 2 | 21 |
| RS 3 | 3 | |
| තෘතියික | MN 5 | 54 |
| | MN 6 | 24 |
| | MN 7 | 112 |
| | MT 8 | 4 |
| | GE 4 | 1 |
| ජ්‍යෙෂ්ඨ | RS 4 | 2 |
| | RS 5 | 2 |
| | SL 1 | 263 |
| | SL 2 | 24 |
| | SL 3 | 68 |
| | SL 4 | 11 |
| | SL 5 | 15 |
| | SL 6 | 9 |
| SL 7 | 4 | |
| SL 8 | 3 | |
| SF 1 | 2 | |
| | | 1 |
| එකතුව | | 1811 |

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

10.5 නව තනතුරු ඇති කිරීම

10.5 වගුව නව තනතුරු -2016

| පරිපාලන මට්ටම | අනුමත නව කාර්ය මණ්ඩලය |
|------------------------------|-----------------------|
| ජාතික | 7,108 |
| පළාත් සභා හා පළාත් පාලන ආයතන | 17,984 |
| සමස්ථ රාජ්‍ය සේවය | 25,092 |
| රාජ්‍ය ව්‍යවසාය හා බැංකු | - |
| සමස්ථ රාජ්‍ය අංශය | 25,092 |

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

සේවා සැපයීමේ ප්‍රමුඛතාවයන් සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාවය දෙමින්, නව තනතුරු ඇති කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් 2016 වර්ෂයේදී සලකා බලන ලදී.

වකුගඩු රෝගය හා ඩෙංගු වසංගතය පැතිර යාමත් සමඟම, එවැනි රෝග තත්වයන් ඇතිවීම වළක්වාලීමට බොහෝ ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව තනතුරු 7,142 ක් අනුමත කරන ලද අතර, ඉන් 1500 ක් වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඩෙංගු වළක්වාලීමේ වැඩසටහන් යටතේ රාජකාරියෙහි යොදවා ඇත.

පවතින හා නව ව්‍යාපෘති කඩිනම් කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් සලකා බලා නව තනතුරු 315 ක් කොන්ත්‍රාත් පදනම මත අනුමත කරන ලදී. එහිදී මහනගර සංවර්ධනය හා ජල සම්පත් සංවර්ධනයට අදාළ අංශ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.

ରାଷ୍ୟ ଉତ୍ତର
ସମାଲୋଚନା-2016

11

11.1 සමාලෝචනය

රාජ්‍ය මූල්‍ය තිරසාරත්වය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනය තහවුරු කර ගන්නා අතරතුර සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යොදා ගනිමින් රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මඟින් ඉතා ඉහල විනිවිද භාවයකින් හා වගවීමෙන් දිළිඳුකම අඩු කිරීම, රැකියා අවස්ථා ජනනය කිරීම හා සමබර ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම වැනි විපුල ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගැනීමට උපකාරී වනු ඇත. විශේෂයෙන්ම අඩු වරප්‍රසාදලාභීන් ඇතුළු ආර්ථිකයේ විවිධ අංශ සඳහා සේවා සැපයීම සඳහා පෞද්ගලික අංශයේ ඇති උනන්දුව අඩු බැවින්, විශේෂයෙන් සමස්ත ජනතාව වෙත අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී රාජ්‍ය අංශයේ භූමිකාව වැදගත් වේ. කෙසේ වුව ද, රජයේ ප්‍රතිපත්තිමය අරමුණු ක්‍රියාවට නැංවීමේදී නිවැරදි මූල්‍ය විනයක් මඟින් ආර්ථික සංවර්ධනයේ දී සීමිත සම්පත් ප්‍රශස්ත උපයෝජනය සහතික කිරීම සඳහා ඵලදායී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතිය අත්‍යවශ්‍ය නීතිමය රාමුවක් ලෙස හඳුනා ගෙන ඇත.

මුදල් අමාත්‍යාංශයේ වත්මන් දැක්ම “වේගවත් සංවර්ධන හා ආයෝජන සඳහා පහසුකම් සලසන ආර්ථික පරිසරයක් තුළින් නව ශ්‍රී ලංකාවක් ප්‍රතිනිර්මාණය කිරීම” වේ. විවක්ෂණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ රාමුවක් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාර්යය මුදල් අමාත්‍යාංශය වෙත පැවරී ඇත. පුරවැසියන්ගේ ආර්ථික සහ සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමට ආයතන, ප්‍රතිපත්ති හා ක්‍රමවේද ඇතුළත් වන ඵලදායී පද්ධති රාමුවක් මඟින් රටෙහි ආර්ථික යහපාලනය ශක්තිමත් වීම සිදු වේ.

11.2 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ

යහපාලනය වැඩි දියුණු කිරීමේ හා මහජනතාවට සේවා සැපයීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් කොට රජය විසින් හඳුනාගෙන ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ මේ සම්බන්ධයෙන් වන වැදගත් ප්‍රස්තුතයක් වේ. පුරවැසියන් සඳහා සේවාවන් සැපයීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට, විවිධ ආයතන සමඟ එක්ව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇති කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දැනට කටයුතු කරයි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී විනිවිදභාවය, වගවීම, හා පුරවැසි සහභාගීත්වය වැඩි දියුණු කිරීම මෙම සාමූහික ප්‍රවේශයේ අරමුණ වේ. 2016 වර්ෂයේදී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ප්‍රධාන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ පහත සඳහන් පරිදි වේ.

11.2.1 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත (Public Financial Management Bill)

වත්මන් මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර වක්‍රලේඛ උපදෙස් සහ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ භාවිතයන් එක් කොට මූලික රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති සමඟ අනුකූල වන පරිදි වැඩි දියුණු කරන ලද කාර්ය සාධනය සහ වගවීමෙන් යුතුව රාජ්‍ය අංශයේ ගනුදෙනු මෙහෙයවනු ලබන තනි නීතියක් බවට පත්කිරීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත මඟින් අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ ගනුදෙනු වලට ආදායම්, වියදම්, මූල්‍යයන ක්‍රම, මුදල් ප්‍රවාහ කළමනාකරණය, වත්කම් හා වගකීම්, භාණ්ඩ තොග කළමනාකරණය, ගිණුම්කරණ සහ වාර්තාකරණ ක්‍රම ඇතුළත් වේ.

මෙම නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය මඟින් සම්පත් වඩා යහපත් භාවිතයට හා වඩා දියුණු සේවාවන් ලබාදීමට නෛතික රාමුවක් ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් මෙහෙයවීම සහ කළමනාකරණය සඳහා වූ මූලධර්ම, ක්‍රමවේදයන් හා භාවිතයන් සකස් කිරීම සිදු කරනු ඇත. මෙයට, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින්ගේ කාර්යභාරය සහ වගකීම්, වගකිව යුතු රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා ක්‍රමවේද, රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සඳහා වාර්ෂික අයවැය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, අභ්‍යන්තර පාලනයන්, ගිණුම්කරණය, වාර්තා කිරීම හා විගණන රාමු සහ පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගවීම ඇතුළත් වේ.

දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ඉහළම ප්‍රමුඛත්වය ලෙස සලකන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය විධිමත්ව සකස් කිරීම පිළිබඳ කටයුතු කරමින් සිටී. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යෙදී සිටින ජාතික හා පළාත් සභා නිලධාරීන්ට පැහැදිලි වගකීම් පැවරීමෙන් පළාත් නීති රාමුව තුළට එය අනුගත කිරීමට උනන්දු කරමින්, ජාතික හා පළාත් මට්ටමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධති නියාමනය කිරීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය මඟින් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත මෙම කාර්යය සඳහා පත් කර ඇති කමිටුව විසින් කෙටුම්පත් කර ඇති අතර තවදුරටත් ලෝක බැංකුව අනුග්‍රහය මත රාජ්‍ය මුදල් පිළිබඳ නීති විශේෂඥයකුගේ සහාය ද ඇතිව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් වැඩි දියුණු කර ඇත. මෙම පනත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසු එම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් වඩා හොඳ ආයතනික සහ නීතිමය රාමුවක් ලබා ගැනීමට සහ රාජ්‍ය ආයතන තවත් ශක්තිමත් අධීක්ෂණයක් තහවුරු කරන තීරණ සඳහා දත්ත

හා තොරතුරු උත්පාදනයට උපකාරී වන ලෙස රටෙහි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතිය තුළට ජාත්‍යන්තර යහ භාවිතාවන් ඇතුළත් වේ.

11.2.2 රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව මාර්ගෝපදේශ (Public Private Partnership Guidelines)

අඛණ්ඩ ආර්ථික වර්ධනය හා ව්‍යාප්තිය සමඟ, මහජන සේවාවන් හා ආර්ථික යටිතල පහසුකම් සැපයීමේ දී රජයේ කාර්යභාරය කාලයත් සමඟ විකාශනය වී ඇත. රටවල්වල ජාතික අයවැය තුළ සම්පත් හිඟකම හා විශේෂයෙන් ආර්ථික යටිතල පහසුකම් සැපයීමේදී රාජ්‍ය හා විදේශීය අරමුදල් ප්‍රමාණවත් නොවීම නිසා, රාජ්‍ය අංශය සමඟ එක්ව මෙම සේවා සැපයීම සඳහා දේශීය මෙන්ම විදේශීය වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගිත්වය සොයා බැලීමට පෙළඹී ඇත.

එහෙයින්, ශ්‍රී ලංකා රජය නව හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් සැපයීමේ ප්‍රධාන මාර්ගය ලෙස පෞද්ගලික අංශයේ සහභාගිත්වය සහ මූල්‍යයන්‍ය හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකා රජය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සඳහා පහසුකම් සැලසීම සහ දිරිගැන්වීම, මාර්ග, ජලය, පොදු ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි ආර්ථික යටිතල පහසුකම් සේවා සැපයීම වැඩි දියුණු කිරීම සඳහා වන මාර්ගය ලෙස තීරණය කර ඇත. පෞද්ගලික අංශය සැමවිටම ආයෝජනය කිරීම සඳහා ලාභදායී ව්‍යාපාර පිළිබඳ සොයා බලන අතර ලාභ ඉපයිය නොහැකි සේවා සඳහා ආයෝජනය කිරීමට පසුබට වේ. මෙම සන්දර්භය තුළ ආයෝජන මත ප්‍රතිලාභ (Return on Investment) සහතික කරන්නා වූ, “අවදානම් සාධකය” තීරණාත්මක අංගයක් වන දැවැන්ත යටිතල පහසුකම් සේවා සඳහා, උපාය මාර්ගිකව පෞද්ගලික ප්‍රාග්ධන ආකර්ෂණය සඳහා වන යාන්ත්‍රණයක් ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය සැලකේ. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රවේශය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය රාමුව තුළ ප්‍රධාන මෙවලමක් ලෙස පැහැදිලිව හඳුනා ගෙන ඇති අතර ඒ සඳහා රජයේ කැපවීම 2016 සහ 2017 වසරවල රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව පදනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා බොහෝ අයවැය යෝජනා ඇතුළත් වීම මඟින් පැහැදිලි වේ. එහෙයින්, වර්තමානයේදී පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නෛතික රාමුවක දැඩි අවශ්‍යතාවය පැන නගී. තවද, වැය කරන ලද මුදල් සඳහා වඩා වැඩි වටිනාකමක් අත්පත් කර ගැනීමට නොහැකි හා සැලකිය යුතු රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් නාස්තිවීමට වීමට තුඩු දෙන නොකැඳවූ හෝ තනි සංවර්ධන යෝජනා සෘජු කොන්ත්‍රාත් ප්‍රදානයන් (සාකච්ඡාමය ගනුදෙනු) වලට වඩා තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් වැය කරන මුදලට ඉහළ අගයක් ලබා කර ගැනීම ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගනී.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති සඳහා දැනට ක්‍රියාත්මක වනුයේ පෞද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ මාර්ගෝපදේශ (BOO/BOT /BOOT ව්‍යාපෘති) ඇතුළත් රජයේ ටෙන්ඩර් පටිපාටිය II කොටස-1998 වේ.

නොකැඳවූ යෝජනා භාරගැනීම වෙනුවට, නොකැඳවූ යෝජනාවන්වල සාධාරණ බව සහතික කිරීම සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ස්විස් අභියෝග ක්‍රමවේදය (“Swiss Challenge” procedure) හඳුන්වාදී ඇති අතර එමඟින් සියළු විභවීය අර්ථසහයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉතා සම්පව පරීක්ෂා කර ආයෝජකයන්ගේ, හැකියාව, මූල්‍යමය හා තාක්ෂණික වශයෙන් පරිපූර්ණ බව, යථාර්ථවාදී සහ සාධාරණ බව සනාථ කර ගැනීමට තීරණය කර ඇත.

නොකැඳවූ යෝජනාවන් හා සම්බන්ධ මූල්‍ය අවදානම වළක්වා ගැනීම සඳහා, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීමේ කෙටි කාලීන ආධාර ව්‍යාපෘතියේ (STAIR), මග පෙන්වීම හා ආධාර යටතේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරාසයක පුද්ගලයින් සහභාගී වූ සාමූහික සාකච්ඡා, සැසිවාර හා දැනුවත් කිරීමේ වැඩමුළුවලදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සහ අත්දැකීම් පදනම් කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව මාර්ගෝපදේශ කෙටුම්පත සකස් කර ඇත. ඒ අනුව, නව රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව මාර්ගෝපදේශ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත.

11.2.3 යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා කොන්ත්‍රාත් කළමනාකරණ මාර්ගෝපදේශ

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද සමහර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රමාදයන්, පිරිවැය ඉහළ යෑම් සහ මතභේද අත්දැක ඇත. ශ්‍රී ලංකා රජයට අමතර වියදම් දැරීමට සිදුවීම, ඉදිකිරීම් කාලය තුළ සමාජීය හා පාරිසරික බලපෑම් වලට දිගින් දිගටම මුහුණදීමට සිදුවීම, යටිතල පහසුකම් භාවිතය සඳහා රටේ ජනතාවට වසර ගණනාවක් බලා සිටීමට සිදුවීම හා විදේශ අරමුදල් ඌන උපයෝජනය මෙහි ප්‍රතිඵලය වී ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි කොන්ත්‍රාත් කළමනාකරණය මාර්ගෝපදේශ සකස් කර අවසන් වී ඇත. මෙය රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් හා නායකත්වය යටතේ අවසන් කරන ලද තවත් ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් වේ. කොන්ත්‍රාත් කටයුතුවල යෙදී සිටින

සියළු පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවයක් වන මෙම පියවර වත්මන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු සම්පූර්ණ කිරීමේ අභ්‍යාසයක් ලෙස සැලකිය හැක. මෙම යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා කොන්ත්‍රාත් කළමනාකරණ මාර්ගෝපදේශය දැනට මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.

11.3 නව ප්‍රසම්පාදන ක්‍රමවේදයන්

11.3.1 ස්විස් අභියෝගතා

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ව්‍යාපෘති තෝරා ගැනීම සඳහා සවිස්තර මාර්ගෝපදේශ නොමැති වීම සහ ඒකාබද්ධ අරමුදලින් යෙදවිය හැකි අරමුදල් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අංශයේ ධාරිතාව සීමිතවන හෙයින්, මුදලට උපරිම අගය ලබාදෙන කාර්යක්ෂම ආර්ථික යටිතල පහසුකම් සේවා සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් විකල්ප අරමුදල් මාර්ග පිළිබඳව සලකා බලමින් සිටී.

අමාත්‍ය මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසම සමඟ සාකච්ඡා කර පෞද්ගලික ආයෝජකයන් විසින් රජය මගින් යෝජනා කැඳවීමකින් තොරව ඉදිරිපත් කරන නොකැඳවූ යෝජනා පිළිගැනීම සඳහා ස්විස් අභියෝගතා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

මෙම ක්‍රමය යටතේ විවෘත තරඟකාරී ක්‍රියාවලිය හරහා ලබා කරගත හැකි විනිවිදභාවය, තරඟකාරීත්වය, කාර්යක්ෂමතාව, සහ මුදලට අගය සඳහා අගතියක් නොවන පරිදි නොකැඳවූ යෝජනා වෙනුවෙන් ප්‍රති යෝජනා කැඳවීමෙන්, රජය නව ව්‍යාපෘති අදහස් ඉදිරිපත් කිරීමට පෞද්ගලික පාර්ශ්වයන් දිරිගන්වයි.

පෞද්ගලික ව්‍යාපෘති යෝජකයින් ඉදිරිපත් කරන්නාවූ නොකැඳවූ යෝජනාවන්හි සාධාරණභාවය සනාථ කර ගැනීමට කටයුතු කිරීම සඳහා රජයේ ටෙන්ඩර් පටිපාටිය II කොටස සඳහා අතිරේක අංක 30, "ස්විස් අභියෝගතා ක්‍රියාවලිය සඳහා මාර්ගෝපදේශ" නිකුත් කර තිබේ. එවැනි නොකැඳවූ යෝජනා සම්බන්ධව රාජ්‍ය ආයතන විසින් යෝජනා කැඳවීම (Request for Proposals) ප්‍රසිද්ධියට පත් කිරීම හා සංවර්ධන ව්‍යාපෘති හෝ සේවා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් තරඟකාරීත්වයකින් යුතුව ප්‍රති යෝජනා කැඳවීම සඳහා "ස්විස් අභියෝගතා" ප්‍රසම්පාදන ක්‍රමය අනුව කටයුතු කළ යුතු වේ. තවද, මෙම ක්‍රමය සැපයුම්කරුවන්ගේ නව නිපැයුම් හා අනපේක්ෂිත විභවයන් දිරිගන්වයි.

11.3.2 විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය (e-GP)

රාජ්‍ය ප්‍රසම්පාදන ජාතික ආර්ථිකයට බලපෑමක් ඇතිකරන

රජයේ වැදගත් කාර්යයකි. විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන (e-GP) යාන්ත්‍රණය මේ වන විටත් වසර ගණනාවක් තිස්සේ මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ඇතුළත් වී ඇති අතර ප්‍රසම්පාදනය භෞතික ක්‍රමයේ සිට විද්‍යුත් ක්‍රමයට පරිවර්තනය වීම දැනටමත් ප්‍රමාද වී ඇත. ගෝලීය වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රසම්පාදනය සඳහා භාවිතා කිරීම සිදුවුවද ශ්‍රී ලංකාව තවමත් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමය හඳුන්වා දී නැත. එය, "දකුණු ආසියාවේ විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන (e-GP) - ජයග්‍රහණ, අවස්ථාවන් සහ අභියෝග" යන තේමාව යටතේ, 2017 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ දී පැවැත් වූ හතරවන දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීමේදී පසුපසින් සිටින බව නිරීක්ෂණය කර ඇත. ප්‍රසම්පාදන අවස්ථා හා කොන්ත්‍රාත් පිරිනැමීම සම්බන්ධ තොරතුරුවලට පිවිසීමේ දුෂ්කරතා, ලංසු පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීමට අදාළ පිරිවැය, භෞතික ප්‍රසම්පාදන කළමනාකරණය, ප්‍රසම්පාදන වෙළඳපොළේ තරඟකාරී නොවන ක්‍රියාකාරකම් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් වලට ඉහළ පිරිවැයක් දැරීමට හේතුවූ කරුණු රාජ්‍ය ප්‍රසම්පාදනය තුළ අක්‍රමිකතාවයන් ගණනාවක් ඇති වීමට තුඩු දී ඇත. එහෙයින්, දෙපාර්තමේන්තුව විසින් භෞතිකව සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රමය මුහුණ දෙන්නා වූ ගැටළු විසඳන ක්‍රමයක් ලෙස ඉලෙක්ට්‍රොනික රාජ්‍ය ප්‍රසම්පාදනය හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

වගවීම හා විනිවිදභාවය සඳහා වූ ඉහළ ඉල්ලුම සපුරාලනු පිණිස රජය විසින් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනයේ (e-GP) ප්‍රතිලාභ හඳුනාගෙන ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ විද්‍යුත් ප්‍රසම්පාදනය සඳහා පෙර සූදානම ඇගයීම සම්පූර්ණ කිරීමට හා විද්‍යුත් ප්‍රසම්පාදනය සඳහා වූ ප්‍රවේශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සඳහා නිර්මාණය කිරීම පිණිස උපකාර කර ඇත. එම තක්සේරු කිරීම සහ මාර්ග සිතියම මඟින් ඉ-සූදානම සම්බන්ධ සමීක්ෂණයේ ප්‍රතිඵල ඉස්මතු කරන අතර විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය හා ප්‍රතිලාභ හඳුනා ගැනීම, ශ්‍රී ලංකාවේ වර්තමාන විද්‍යුත් ප්‍රසම්පාදන හැකියාව විවිධ සිද්ධි අධ්‍යයනයන් මඟින් සංසන්දනය කිරීම සහ භෞතික ප්‍රසම්පාදන පද්ධතිය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමයට පරිවර්තනය කිරීමේ දී ශ්‍රී ලංකා රජයට අනුගමනය කළ හැකි පියවර හඳුනාගෙන ඇත.

2017 පෙබරවාරි මස පැවති හතරවන දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන සමුළුවෙන් අනතුරුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙල කර

ඇත. මිලග පියවර ලෙස මූලික අවශ්‍යතා සපුරාලීමෙන් පසු ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමග එක්ව ප්‍රධාන අමාත්‍යාංශයන්හි නියමු පදනම මත විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමය නිර්මාණය කර ක්‍රියාත්මක කරනු ඇත. විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය හඳුන්වාදීමෙන් පසු එම ක්‍රමය මඟින් කාලය සහ වියදම යන ද්විත්වය අනුවම ප්‍රසම්පාදන ක්‍රියාකාරකම්හි ඵලදායීතාවය, විනිවිදභාවය හා වගවීම වැඩි වන හෙයින් හා රාජ්‍ය ආයතනයන්හි භාණ්ඩ, වැඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රමය වෙනස් වන හෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනසක් අපේක්ෂා කෙරේ.

11.4 ප්‍රසම්පාදනයට අදාළ වෙනත් රෙගුලාසි

I. “රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ලංසු ක්‍රියාවලිය අවසන් කිරීමේ ඇති ප්‍රමාදයන්” යන මැයෙන් යුතු 2017.01.16 දිනැති අංක 08/2016 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

ප්‍රසම්පාදනයේ දී විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, කාල සීමාවන්ට අනුගත වීම සහ මුදලට අගය තහවුරු කිරීම සඳහා, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කාලීනව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2006 (භාණ්ඩ සහ වැඩ) සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය සමග භාවිතා කිරීමට අනිවේක හා වක්‍රලේඛ නිකුත් කරනු ලැබේ.

කෙසේ වුවද, අමාත්‍ය මණ්ඩලයේ නියමය අනුව රජයේ ප්‍රසම්පාදනයන්හි දී ප්‍රමාදයන්ට හේතු වන අඩුපාඩු මඟ හැරවීම සඳහා, රජයේ වැඩසටහන් කාර්යක්ෂම වන හා කාලීනව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අනිසි ලෙස බලපාන ලංසු ක්‍රියාවලිය අවසන් කිරීමේ ප්‍රමාදයන්ට හේතු හඳුනා ගනිමින්, “රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ලංසු ක්‍රියාවලිය අවසන් කිරීමේ ඇති ප්‍රමාදයන්” යන මැයෙන් වක්‍රලේඛ උපදෙස් නිකුත් කරන ලදී.

II. “දේශීය අරමුදල් යටතේ රුපියල් මිලියන 50 දක්වා වැඩ කොන්ත්‍රාත්තු ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් ප්‍රසම්පාදනය” යන මැයෙන් යුතු 2016.09.30 දිනැති අංක 04/2016 (i) දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

අතීතයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තිය අනුව වෙනත් ප්‍රදේශ හෝ රටවල් වලින් ආයෝජකයින් සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ආමුඛ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමෙන් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සංවර්ධනය සාක්ෂාත්කර ගැනීම කෙරෙහි නැඹුරු වී තිබුණි.

නමුත්, විවිධ ඉදිකිරීම් හා අලුත්වැඩියා ව්‍යාපෘතීන් භාරගෙන කටයුතු කළ හැකි ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටිය ද, අදාළ කොන්ත්‍රාත් එම ප්‍රදේශයන්ට බාහිරින් පැමිණෙන, විශේෂයෙන් බස්නාහිර

පළාතේ මහා පරිමාණ ජාතික මට්ටමේ කොන්ත්‍රාත්කරුවන් වෙත පිරිනැමෙන බව වාර්තා වී ඇත. ඒ අනුව, රටේ පර්යන්ත ප්‍රදේශවල උප-ජාතික මට්ටමින් ප්‍රමාණවත් පුළුල් සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවකාශීය සංවර්ධනය කෙරෙහි පහත සඳහන් ප්‍රධාන කරුණු හේතු වී ඇත.

- කොළඹ නාගරික කලාපය සහ අනෙකුත් ප්‍රදේශ අතර කැපී පෙනෙන වෙනස්කම් වර්ධනය වීම
- බොහෝ ප්‍රදේශ පසුගාමී හා මන්දගාමී වර්ධනයක් දැක්වීම
- අවකාශීයව අසමතුලිත වර්ධන රටාවන්

ඒ නිසා, රු.මිලියන 50ක් දක්වා වටිනාකමින් යුතු කුඩා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා මිල ගණන් කැඳවීම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ මෙම මූල්‍ය සීමාව තුළට ගැනෙන අදාළ ඇස්තමේන්තුගත ව්‍යාපෘති වටිනාකමට සමාන ශ්‍රේණි යටතේ ලියාපදිංචි ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන්ට සීමා කිරීමට රජය තීරණය කර ඇත.

III. “ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පතු” මැයෙන් යුතු 2016.06.17 දිනැති අංක 06/2016 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2006 (භාණ්ඩ හා වැඩ) හි 6.1.1 (අ) අනුව ලංසු ලේඛන නියම කළ ගාස්තුවක් ගෙවීම මත නිකුත් කළ යුතු ය. කිසිදු පිළිගත් පදනමකින් තොරව ලංසු ලේඛන නිකුත් කිරීමේදී විවිධ රජයේ ආයතන ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පතු ලෙස වෙනස් ගාස්තු අය කරනු ලබන බව නිරීක්ෂණය විය. එහෙයින්, 2016 අයවැය මඟින් යෝජනා කර තිබූ පරිදි ජාතික ප්‍රසම්පාදන කොමිසමේ එකඟතාවය අනුව ඇස්තමේන්තුගත ටෙන්ඩර් වටිනාකම හා ලියවිලිවල සංකීර්ණත්වය (පිටු සංඛ්‍යාව, සැලසුම් නිර්මාණ, මෝස්තර, ප්‍රමාණ පත්‍ර සහ පිරිවිතර සකස් කිරීම) මත පදනම්ව ලංසු ලේඛන සඳහා අය කළ යුතු ගාස්තු සම්බන්ධයෙන් මෙම වක්‍රලේඛය නිකුත් කර ඇත.

IV. අනිවේකය 31 - ප්‍රසම්පාදන කටයුතු සඳහා වන කාල රාමුව

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සමග භාවිතා කරන ප්‍රසම්පාදන ක්‍රියා සඳහා ගතකළ යුතු වන කාලයන්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමේ හා නියමිත කාලය තුළ අවසන් කිරීම සහතික කිරීමේ අරමුණින් 2017.03.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරලවන ලෙස සංශෝධනය කර ඇත. මෙම සංශෝධනය මඟින් ප්‍රසම්පාදනයේ ස්වභාවය හා සංකීර්ණභාවය අනුව අනිවාර්ය ලංසු තැබීමේ කාලය හැර එක් එක් ප්‍රසම්පාදන කාර්යයන් (ලංසු ඇගයීම, කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින්

තීරණ ගැනීම, අභියාචනා ක්‍රියාපටිපාටිය ආදී) සඳහා සුදුසු කාල රාමුව තීරණය කිරීමේ අභිමතය ප්‍රසම්පාදන කමිටුව / ප්‍රසම්පාදන අස්ථිත්වයට ලබා දී ඇත.

V. අතිරේකය - 32 - ප්‍රසම්පාදන කමිටු, තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කටයුතුවලට සහාය වන මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සඳහා ගෙවීම් කිරීම

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වන ප්‍රමාදයන් වැළැක්වීම හා ප්‍රසම්පාදන කටයුතුවල නියැලී සිටින නිලධාරීන් අභිප්‍රේරණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගෙවීම් ඉහළ නංවා සංශෝධනය කර ඇත.

VI. අතිරේකය 33 - කොන්ත්‍රාත් ප්‍රදානයන් සඳහා ප්‍රසම්පාදන කමිටු අධිකාරී සීමාවන්

ප්‍රසම්පාදන ක්‍රියා කඩිනම් කිරීමට ප්‍රායෝගික අවශ්‍යතා සමඟ ගැලපෙන පරිදි විවෘත තරගකාරී ලංසු ක්‍රමය, වෙළඳපොළ මිල සැදුම් ක්‍රමය, සෘජු කොන්ත්‍රාත් සහ භාණ්ඩ නැවත ඇනවුම් කිරීම යටතේ උපදේශක සේවා හැර වැඩ, භාණ්ඩ හා වෙනත් සේවා සැපයුම් සඳහා තීරණය / නිර්දේශය ලබා දීමට අදාළව වත්මන් අධිකාරී සීමාවන් සංශෝධනය කර ඇත.

11.5 අනෙකුත් සාර්ථකත්වයන්

11.5.1 දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන සමුළුව

“දකුණු ආසියාවේ විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන (e-GP) සම්බන්ධයෙන් වන - ජයග්‍රහණ, අවස්ථාවන් සහ අභියෝග යන තේමාව යටතේ හතරවන දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන සමුළුව 2017 පෙබරවාරි 20 සිට 23 දක්වා කොළඹ සහ මහනුවර දී පැවැත්විණි. ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ, ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සම අනුග්‍රහකත්වය යටතේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීය. දකුණු ආසියානු රටවල රාජ්‍ය ප්‍රසම්පාදන සම්බන්ධ ප්‍රධානීන්, රාජ්‍ය ප්‍රසම්පාදන සඳහා වගකිව යුතු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, අධීක්ෂණ ආයතන, ශ්‍රී ලංකාව තුළ සක්‍රීයව ක්‍රියාත්මක සංවර්ධන හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වූවන් අතර වේ. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන ජාලයේ (SARPPN) වත්මන් සභාපතිත්වය ප්‍රදානය කරන ලද අතර විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය (e-GP) ඇතුළු ප්‍රසම්පාදනයට සම්බන්ධ ප්‍රතිපත්ති හා පිළිගත් පරිච්ඡේද පිළිබඳව දැනුම හුවමාරු සැසි පැවැත්වීම මඟින් සියළු දකුණු ආසියානු කලාපීය රටවල් අතර ජාලය ශක්තිමත් කිරීම හා ඉදිරි වසර තුළ මෙම සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳව පරීක්ෂා

කිරීම සභාපතිවරයාගෙන් අපේක්ෂා කෙරේ.

11.5.2. පළමු දකුණු ආසියානු ප්‍රසම්පාදන නවෝත්පාදන සම්මාන 2016-2017

ශ්‍රී ලංකාව තුළ පැවති හතරවන දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන සමුළුවේ දී පළමු දකුණු ආසියානු ප්‍රසම්පාදන නවෝත්පාදන සම්මාන උළෙල 2016-2017 වෙනුවෙන් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාදේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ අවස්ථාවන් උපරිම කිරීම මඟින් රැකියා අවස්ථා වැඩි කිරීමත් සමඟ ප්‍රාදේශීය අසමානතාව අඩු කිරීමට හඳුන්වා දුන් වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සම්බන්ධ සිද්ධි අධ්‍යයනය පළමු ත්‍යාගය සමඟ ඇගයීමට ලක්විය. මෙම ප්‍රතිපත්ති හඳුන්වාදීම් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා මෙවලමක් ලෙස මනාප ප්‍රසම්පාදනය භාවිතා කිරීමට උත්සාහ කිරීමක් ලෙස සැලකෙන අතර ප්‍රාදේශීය වර්ධනය වැඩිදියුණු කිරීමට ඉඩ සලසා දෙයි.

11.5.3 ප්‍රමාද/හිඟ කොන්ත්‍රාත් බැඳීම් පිළිබඳ කමිටුව

විවිධ රාජ්‍ය ආයතන විසින් 2011 වර්ෂයට පෙර සිට ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රසම්පාදනය කළ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් හිඟ ගෙවීම් හා නිරවුල් නොකළ බැඳීම් රුපියල් බිලියන ගණනක් විය. අයවැය ප්‍රතිපාදන නොමැතිව ව්‍යාපෘති ආරම්භ කිරීම, කොන්ත්‍රාත් යටතේ වන බැඳීම් සම්පූර්ණ කිරීම ප්‍රමාද වීම, රාජ්‍ය ප්‍රසම්පාදනය පාලනය කිරීමේ මූලික මූලධර්ම උල්ලංඝනය යනාදී විවිධ හේතූන් මේ සඳහා බලපා ඇත. මෙවැනි ගෙවීම් කඩිනමින් නිරවුල් කිරීම සඳහා ඒවා පුළුල්ව පරීක්ෂා කිරීම / විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි නැගිණි. මේ නිසා නිරවුල් කළයුතු කොන්ත්‍රාත් බැඳීම් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ විමර්ශන කටයුතු 2017 මාර්තු මස අවසානයේදී නිමකර අවසන් වාර්තාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඉල්ලීම් 678ක් සඳහා, කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තා 54ක් මඟින් රාජ්‍ය ආයතනවල රුපියල් මිලියන 7842 ක වටිනාකමකින් යුතු හිඟ බිල්පත්වලින් රු.මි.7351.10ක් නිරවුල් කිරීමට නිර්දේශ ලබා දෙන ලදී.

11.5.4 ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් සමාලෝචනය කිරීම සඳහා වන කමිටුව-අයවැය යෝජනාව 2016

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 හා 149 වැනි ව්‍යවස්ථා අනුව රාජ්‍ය මූල්‍ය

පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ. විවිධ ආයතන විසින් විවිධ අභිමතාර්ථයන් සඳහා පිහිටුවා පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් 205ක් ඇති බවට හඳුනාගෙන ඇත. මේ නිසා ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පිළිගත් ක්‍රමවේදයකට අනුව පාර්ලිමේන්තුවේ පාලනයට යටත් කිරීම සඳහා සමාලෝචනය කළ යුතු බවට 2016 අයවැය මඟින් යෝජනා කෙරුණි. මේ සඳහා “ව්‍යවස්ථාපිත අරමුදල් හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් සමාලෝචනය කිරීම - අයවැය යෝජනා 2016” යන අංක 07/2016 හා 2016.07.29 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය නිකුත් කරන ලදී. මෙම අරමුදල් සමාලෝචනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් එම අරමුදල් සමාලෝචනය කර දැනටමත් අවසන් වාර්තාව ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට වාර්තා වූ අරමුදල් 210න් 105ක් රාජ්‍ය අරමුදල් යන අර්ථකථනයට ඇතුළත් නොවන බැවින් කමිටුව විසින් සමාලෝචනය සඳහා සැලකිල්ලට ගෙන නොමැත. සමාජයේ ඉහළ පිළිගැනීම, මහජනතාවට සපයනු ලබන පොදු හා පුළුල් සේවාවන් හා සමාජයේ ඉහළ සංවේදීතාව සලකා බලා අරමුදල් 10ක් පසු අදියරකදී විශේෂ අනුමැතියක් සහිතව වැඩිදුර අධ්‍යයනය සඳහා වෙන් වෙන්ව සමාලෝචනය කිරීමට නිර්දේශ කර ඇත. පහත 11.1 වගුවේ දැක්වෙන පියවරයන් ඉතිරි අරමුදල් 95 සඳහා නිර්දේශ කර ඇත.

11.1 වගුව | සමාලෝචනය කරන ලද අරමුදල් සම්බන්ධ නිර්දේශ

| අමාත්‍යාංශයේ නම | අරමුදල් සංඛ්‍යාව |
|--|------------------|
| 1. දැනට තිබෙන පරිදි පවත්වාගෙන යාම | 21 |
| 2. යෝජිත වෙනස්කම්වලට අනුගත වෙමින් පවත්වාගෙන යාම | 29 |
| 3. අයවැයට ඇතුළත් කර පවත්වාගෙන යාම | 12 |
| 4. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව කටයුතු අවසන් කිරීම | 13 |
| 5. අදාළ පනත් සංශෝධනය කරමින් කටයුතු අවසන් කිරීම | 14 |
| 6. අරමුදල් ඒකාබද්ධ කිරීම | 06 |

මූලාශ්‍රය : රාජ්‍ය අරමුදල් සමාලෝචන කමිටුවේ වාර්තාව

11.6 ප්‍රසම්පාදන කළමනාකරණය

ලෝකය පුරා ඇති රාජ්‍යන් ඔවුන්ගේ අයවැයෙන් සැලකිය යුතු කොටසක් ප්‍රසම්පාදනයන් සඳහා වියදම් කරයි. ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් පමණ රාජ්‍ය ප්‍රසම්පාදනය ආශ්‍රිත වියදම් ලෙස තක්සේරු කෙරේ. ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා සමාජීය වැඩසටහන් අඛණ්ඩව කරගෙන යන අතරතුර ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් සංවර්ධනය වෙමින් පවතින රටවල

රාජ්‍යයන්ගේ වගකීමක් වන බැවින් ප්‍රසම්පාදනය ප්‍රමුඛ කාර්යයක් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී, සම්පත් බෙදා හැරීම කාර්යක්ෂමව කිරීමෙන් හා විවක්ෂණශීලීව වියදම් දැරීමෙන් මූල්‍ය විනයක් ඇති කිරීමට දරන ඕනෑම උත්සාහයකදී රාජ්‍ය ප්‍රසම්පාදනය වැදගත් කාර්ය අංගයක් ලෙස සැලකේ.

රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා ප්‍රබල නීති රාමුවක් තිබීමෙන් සංවර්ධනය සඳහා පවතින සම්පත්වල මුදලට අගය උපරිම කරගැනීම සඳහාත්, ඉහළ හැකියාවක් සහිත සේවා සපයන්නන්ගේ කාර්යයභාරය හා අවදානම් තක්සේරුකර දරන වියදම් සඳහා වඩා හොඳ ප්‍රතිලාභයක් ලබාගැනීම සඳහාත්, ආයතන හා සැපයුම්කරුවන් සංවර්ධන වැඩසටහන්වලට හා රාජ්‍ය කටයුතුවලට සහභාගී වීමට ඉඩ ලබාදීම සඳහාත්, තීරණ ගැනීමට හා ප්‍රසම්පාදන සම්බන්ධිත තොරතුරු විශ්ලේෂණය සඳහාත් උපකාරී වේ. වඩා හොඳ ප්‍රසම්පාදන පද්ධතියක් මඟින් වියදම් කාර්යක්ෂමව දැරීම වර්ධනය කිරීමත් එමඟින් දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස බදු මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කිරීමත් සිදුවේ. මෙම ඉතුරුම් ජාතික ප්‍රමුඛතාවය අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි වෙනත් අංශ සඳහා වෙන් කළ හැක.

පසුගිය දශක දෙක තුන තුළ රාජ්‍ය වියදමේ කොටසක් ලෙස, විශේෂයෙන් ආර්ථික යටිතල පහසුකම් වර්ධනයේදී, රාජ්‍ය ප්‍රසම්පාදනය සැලකිය යුතු දායකත්වයක් දැරීම නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී රාජ්‍ය ප්‍රසම්පාදනය තීරණාත්මක කාර්යයක් ලෙස සලකයි. විනිවිදභාවයේ හා වගවීමේ වර්ධනයක්, රාජ්‍ය ප්‍රසම්පාදනයේ නාස්තිකාර වියදම් පාලනය කිරීමටත් පවතින සම්පත් උපරිමව උපයෝජනය කිරීමට මගපාදන පරිදි සැලකිය යුතු රාජ්‍ය ඉතුරුම් ජනනය කිරීමටත් හැකි බවට විශ්වාසයන් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 156 (c) 1 වගන්තිය යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිසම පිහිටුවා ඇත. ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාව පූර්ණ ක්‍රියාකාරීත්වයට පැමිණෙන තුරු රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවී, තරඟකාරී සහ පිරිවැයලාභී ක්‍රියාවලීන් සහ රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ, සේවා හා උපදේශන සේවා සහ තොරතුරු පද්ධති ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමට සම්බන්ධ ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාවේ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා උපකාර කරයි. රජයේ ගැසට් මඟින් ප්‍රසිද්ධ කිරීමට නියමිත එම මාර්ගෝපදේශයන් ජාතික ප්‍රසම්පාදන කොමිසමට මේ වන විට පවරා ඇත.

11.6.1 රාජ්‍ය ප්‍රසම්පාදන සමාලෝචනය -2016

ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කාර්යයක් ලෙස රාජ්‍ය ප්‍රසම්පාදනය වර්ධනය වෙමින් පවතී. පහත 11.2 වගුව මඟින් 2016 වර්ෂ 2015 වර්ෂය හා සසඳමින් ප්‍රසම්පාදන ආශ්‍රිත වියදම් පෙන්නුම් කර ඇත.

11.2 වගුව | 2015-2016 වර්ෂයේ ප්‍රසම්පාදන වියදම්

| | 2015 | | | 2016 | | |
|--|------------|------------|-------------------|------------|------------------|------------|
| | වටිනාකම | දායකත්වය | | වටිනාකම | දායකත්වය | |
| | | රු.බිලියන | මුළු වියදමේ % ලෙස | | ද.දේ.හි.යේ % ලෙස | රු.බිලියන |
| රාජ්‍ය ආයෝජන | 408 | 71 | 3.7 | 461 | 77 | 3.9 |
| ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම හා පුනරුත්ථාපනය | 233 | 41 | 2.1 | 250 | 42 | 2.1 |
| යටිතල පහසුකම් සංවර්ධනය | 175 | 30 | 1.6 | 211 | 35 | 1.8 |
| අනෙකුත් භාණ්ඩ හා සේවා (පාරිභෝජ්‍ය හා පුනරාවර්තන අයිතම සැපයීම) | 163 | 29 | 1.5 | 135 | 23 | 1.1 |
| එකතුව | 571 | 100 | 5.2 | 596 | 100 | 5.0 |

මූලාශ්‍රය : රාජ්‍ය අරමුදල් සමාලෝචන කමිටුවේ වාර්තාව

2016 වර්ෂයේ රජයේ මුළු වියදම (අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු හරහා දරන ලද) රුපියල් බිලියන 3106.44ක් විය. වගු අංක 11.2 හි සඳහන් පරිදි, රජයේ මුළු වියදමින් 19%ක් වන දළ වශයෙන් රුපියල් බිලියන 596ක්, නොඑසේ නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 5% ක් රජයේ ප්‍රසම්පාදන ක්‍රමය හරහා වැය කර ඇත.

ප්‍රධාන වශයෙන් පොදු මාර්ග, වාරිමාර්ග පද්ධති හා ජල පහසුකම් සංවර්ධනය වැනි ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයට සම්බන්ධිත වියදම් රාජ්‍ය ආයෝජන වන අතර මෙම යටිතල පහසුකම් සඳහා 2016 වර්ෂයේ දී රුපියල් බිලියන 461ක වියදමක් වාර්තා විය. මෙය 2015 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් 3.7%ක් වූ අතර 2016 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් 3.9%ක් විය.


මුළු ප්‍රාග්ධන වියදම වන රුපියල් බිලියන 461න් 33%ක් එසේ නැතහොත් රුපියල් බිලියන 151 ක් 2016 වර්ෂයේ දරන ලද ප්‍රධාන ආයෝජන වියදම වන මහාමාර්ග, අධිවේගී මාර්ග, පාලම් ගොඩනැගීම සඳහා වැයකර ඇත. දෙවන විශාලම ප්‍රාග්ධන වියදම ප්‍රවාහනය වෙනුවෙන් දරා ඇති

අතර එය රුපියල් බිලියන 38.89ක් විය. තවද, 2016 සෞඛ්‍ය අංශයේ ආයෝජනය රු.බිලියන 23.03 වන අතර එමඟින් රෝහල් ,වෛද්‍ය උපකරණ හා අදාළ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන රජයේ ආයෝජනය පෙන්නුම් කරයි.

අනෙකුත් භාණ්ඩ හා සේවාවන් සඳහා වන මුළු පුනරාවර්තන වියදම කුළට ඖෂධ, හමුදාවන් සඳහා වන ආහාර පාන හා නිල ඇඳුම් වියදම් යනාදිය ඇතුළත් වේ. 2015 වර්ෂයට සාපේක්ෂව 2016 දී අනෙකුත් භාණ්ඩ හා සේවා වියදමෙහි අඩු වීමක් පෙන්නුම් කරයි.

ඛනිජතෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වාර්ෂික ප්‍රසම්පාදන වියදම ඛනිජ තෙල් සංස්ථාව විසින් දරන හෙයින් මුළු පුනරාවර්තන වියදම වන රු.මි.149ට එම වියදම ඇතුළත්ව නොමැත.

11.1 රූපසටහන | ප්‍රධාන අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම



11.6.2 වර්තමාන ප්‍රසම්පාදන ක්‍රියාවලිය

ප්‍රසම්පාදන අස්ථිත්වයන් ඔවුන්ගේ මෙහෙයුම් සැලැස්මට හා අයවැයට අදාළව ඉදිරි වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්ම සකස්කිරීම අපේක්ෂා කෙරේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුදලට අගය, විනිවිදභාවය, වගවීම සහතික වීමට තාක්ෂණික ඇගයීම් කමිටුද ප්‍රසම්පාදන කමිටුවල තීරණ උපකාරී වන බැවින් ඔවුන් ඒකාබද්ධව හා වෙන්වෙන්ව මේ සඳහා වගකීමට බැඳේ. රු.මිලියන 250ට (දේශීය මුදල්) වඩා ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ, සේවා හා වැඩ සඳහා වන ප්‍රසම්පාදනයන් රේඛීය අමාත්‍යාංශයන් යටතේ තාක්ෂණ ඇගයීම් කමිටුවල සහය ඇතිව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටු මගින් මෙහෙයවනු ලබයි. ඒ අනුව ප්‍රසම්පාදන සැලැස්මට අනුව ඔවුන්ගේ වියදම් වැඩසටහන් විවිධ මූල්‍ය අධිකාරී මට්ටම් යටතේ ක්‍රියාත්මක කිරීමට

අමාත්‍යාංශ මට්ටමින්, දෙපාර්තමේන්තු මට්ටමින් මෙන්ම ව්‍යාපෘති මට්ටමින් විවිධ ප්‍රසම්පාදන කමිටු ක්‍රියාත්මක වේ. සියළුම ප්‍රසම්පාදන කමිටු දේශීයව මූල්‍යයනය කරන ලද ප්‍රසම්පාදන සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්, අත්පොත් හා වරින්වර මාර්ගෝපදේශයන්ට අදාළව නිකුත් කරනු ලබන සංශෝධනයන් අනුගමනය කිරීමට බැඳේ. විදේශීයව මූල්‍යනය වන ප්‍රසම්පාදනවලදී ණය ගිවිසුම්වලට අදාළව යොදාගත යුතු යැයි සඳහන් වෙනත් මාර්ගෝපදේශයන් ද, එසේ සඳහන් කර නොමැති අවස්ථාවන්හි දී ණය ගිවිසුම් මත පදනම්ව විවිධ සංවර්ධන පාර්ශවකරුවන්ට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය යොදා ගැනේ. තවද, අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මට්ටමේදී අතෘප්තියට පත් යම් ලංසුකරුවෙකුට ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන්ට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත අභියාචනා ඉදිරිපත් කළ හැක.

11.3 වගුව | ප්‍රසම්පාදන නව්‍ය නිමැවුම් හා මූලාරම්භයන්

| හේතුව | නව ආරම්භයන් | අදියර | විශේෂ කරුණු |
|---|--|---------------------|---|
| පුද්ගලික යෝජකයන්ගෙන් තනි යෝජනා ලෙස ලැබෙන නව යෝජනාවන් සඳහා ප්‍රතියෝජනාවන් කැඳවීම සඳහා | ස්විස් අභියෝගනා ක්‍රමය | හඳුන්වා දෙන ලදී | ගෝලීයව පිළිගත් වඩා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකි. |
| තාක්ෂණය භාවිතයෙන් ප්‍රසම්පාදනයේ ප්‍රමාදයන් අඩු කිරීම, නිවැරදිභාවය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා | විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය | කටයුතු ආරම්භ කර ඇත. | කාලය හා සම්පත්වල තාක්ෂණ අඩු කිරීමට ප්‍රායෝගිකව රාජ්‍ය ප්‍රසම්පාදනයේදී භාවිතය වැඩිවීම ගෝලීය උපතකිය වේ. |
| පාරිසරික උපද්‍රවයන් අවම කිරීම හා සම්පත් උපයෝජනය උපරිම කිරීම සඳහා | හරිත ප්‍රසම්පාදනය | කටයුතු ආරම්භ කර ඇත. | ජීවිත කාලය පුරා දරන පිරිවැය හා සම්පත් පිළිබඳව එහි පිරිවැය කාර්යක්ෂමව උපයෝජනය කිරීමට සලකා බැලීම. |
| පුද්ගලික අංශය සමඟ හවුල් ව්‍යාපාර පිහිටුවීම සඳහා | රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව මාර්ගෝපදේශ | කටයුතු ආරම්භ කර ඇත. | රජය විසින් තෝරාගත් අංශ සඳහා යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමට ඉතා යෝග්‍ය හා කාර්යක්ෂම ක්‍රමය වේ. |
| කොන්ත්‍රාත් /ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ගැටළු අවම කිරීම | යටිතල පහසුකම් ව්‍යාපෘති (වැඩ) සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා කොන්ත්‍රාත් කළමනාකරණ මාර්ගෝපදේශ | නිමකර ඇත. | කොන්ත්‍රාත් පිරිනැමීමෙන් පසුව ඇතිවන ගැටළු ගණනාවක් හඳුනාගෙන ඇත. |

සංවර්ධන මූලය

12

12.1 සමාලෝචනය

රටෙහි දිගුකාලීන වර්ධනය සහ තිරසාරභාවය සහතික කරන කාර්මික සහ සේවා අංශයන්ගේ ප්‍රධාන ක්ෂේත්‍ර සංවර්ධනය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය පුළුල් වැඩසටහන් සහ යෝජනා ක්‍රම රාශියක් 2016 වර්ෂයේ දී ආරම්භ කිරීමට මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සැපයීම මඟින් රජය විසින් විශාල වශයෙන් ආයෝජනය කරන ලද ක්ෂේත්‍රයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ අංශය හඳුන්වා දිය හැකිය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිරසාර වර්ධනයක් ලබා කර ගැනීම සඳහා දායක වන එක් ප්‍රධාන හවුල්කරුවකු ලෙස හඳුනා ගන්නා රජය ඔවුන් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ දී මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ ණය සුරැකුම් යෝජනා ක්‍රමය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල වැනි යෝජනා ක්‍රම ක්‍රියාවට නංවන ලදී. රටෙහි වර්ධනය වන ක්ෂුද්‍රමූල්‍ය අංශය නියාමනය සහ විධිමත් කිරීම සඳහා රජය විසින් ක්ෂුද්‍රමූල්‍ය පනත හඳුන්වා දුන් අතර විවිධ ක්ෂුද්‍රමූල්‍ය වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

රජය විසින් විශාල වශයෙන් ආයෝජනය කරන ලද තවත් ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකාර්මික අංශය හඳුන්වා දිය හැක. රසායනික පොහොර භාවිතය මඟින් ඇති වන සෘණාත්මක ප්‍රතිඵල සීමා කිරීමේ අරමුණින් පොහොර සහනාධාරය, පොහොර සඳහා වූ මුදල් ප්‍රදානයක් ලෙස වෙනස් කරන ලදී. වී වලට අමතරව තවත් බෝග වගාවන් පහකට සහ කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශයට ද ප්‍රතිලාභ සැලසීම සඳහා පොහොර සඳහා වූ මුදල් සහනාධාර වැඩසටහන පුළුල් කරන ලදී. එමෙන්ම, බෝග වර්ග 33 ක් සඳහා වන 'නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය', 'කෙතට අරුණ පොහොර දිරිය වගා රක්ෂණ යෝජනා ක්‍රමය' සහ 'ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' යන යෝජනා ක්‍රම ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.

කුඩා පරිමාණයේ වැවිලි කර්මාන්ත අංශය සඳහා වන නැවත වගා සහ නව වගා සහනාධාරය, ලියාපදිංචි තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය සහ දේශීය සීනි කර්මාන්ත අංශය සඳහා වන සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීම වැනි දිරිගැන්වීම් සහ සහනාධාර 2016 වර්ෂය ඇතුළත දී කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය වෙත ලබාදෙන ලදී. රජය ආහාර සුරක්ෂිතතා ගැටළුව පිළිබඳව අවධානය යොමු කරන අතර සහතික මිල සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම් ද සහිතව රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන 2016 වර්ෂය තුළ දී ද ක්‍රියාවට නංවන ලදී. තවද, ජීවන වියදම කෙරෙහි බලපානු

ලබන සහල් මිල ඉහළ යාම අවම කිරීමේ අදහසින් දේශීය පරිභෝජනය සඳහා රජය සහල් ආනයනය කරන ලදී.

රට තුළ පැවති අහිතකර කාලගුණික තත්ත්වය නිසා වී නිෂ්පාදනය පහළ මට්ටමක පැවතුන අතර ජීවන වියදම කළමනාකරණය කිරීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා උපරිම සිල්ලර මිලක් ද පනවන ලදී. වී, බඩඉරිඟු, මුං ඇට සහ අනෙකුත් ධාන්‍ය වැනි කෘෂි නිෂ්පාදන සඳහා උසස් තත්ත්වයෙන් යුතු ගබඩා පහසුකම් සැපයීම වෙනුවෙන් ලෝක බැංකුව හා ඒකාබද්ධව බුක්තල සහ මන්නාරම යන ප්‍රදේශවල නවීන පන්තියේ ගබඩා අළුතින් ඉදි කරන ලද අතර, එය ද කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට දායක විය.

පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම හඳුන්වා දුන් අතරම බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ලුණු සහ මිරිස් සඳහා 'පංච බෝග උපක්‍රමය' හඳුන්වා දෙන ලදී. එමෙන්ම, මල් වගා සහ ගෙවතු වගා අංශයන්ගේ සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරන ලදී.

තවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ පොළී අනුපාතය ලබා දීම, පුනරුත්ථාපන අභ්‍යාසලාභීන් සඳහා වන ස්වයංරැකියා ණය යෝජනා ක්‍රමය සහ කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වන විශේෂ වාහන ණය යෝජනා ක්‍රමය වැනි යෝජනා ක්‍රම හරහා විශේෂ දිරි දීමනාවන් ඉලක්කගත කණ්ඩායම් වෙත ලබා දෙන ලදී.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගන්නා අතරම ජීවන වියදම පහළ මට්ටමක පවත්වා ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට කැපී පෙනෙන දායකත්වයක් ද සහිතව එම අංශයේ සැලකිය යුතු වර්ධනයක් ද අත්පත් කර ගන්නා ලදී.

12.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය

12.2.1 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම.

රැකියා උත්පාදනය, දළ දේශීය නිෂ්පාදනයට දක්වනු ලබන දායකත්වය සහ සැමට සාධාරණ සංවර්ධනයක් ලබා කර ගැනීම සඳහා දක්වන දායකත්වය සැලකිල්ලට ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය රටෙහි සමස්ත ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස රජය පිලිගෙන ඇත. සාම්ප්‍රදායික බැංකුකරණ රාමුවෙන් මිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඔවුන් යෙදී සිටින ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මිලග ඉහළ තලයට ඔසවා තැබීම සඳහා

අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඔවුන් සඳහා පවත්නා මූල්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට රජය විසින් මූල්‍ය ආයතන නිරතුරුවම දිරි ගන්වනු ලැබේ. 2016 වර්ෂය තුළ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා රු. බිලියන 719 ක මුදලක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ හා සංවර්ධන බැංකු විසින් ණය වශයෙන් ලබා දී ඇත. අදාළ තොරතුරු වග අංක 12.1 හි දැක්වේ.


12.1 වගුව | වාණිජ හා සංවර්ධන බැංකු විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ලබා දුන් ණය - 2016

| බැංකුව | කෘෂිකාර්මික | | සේවා | | කර්මාන්ත | | වෙනත් | | එකතුව | |
|----------------------------|---------------|-----------------------------|---------------|-----------------------------|---------------|-----------------------------|---------------|-----------------------------|----------------|-----------------------------|
| | ණය සංඛ්‍යාව | මුළු ණය වටිනාකම (රු.මිලියන) | ණය සංඛ්‍යාව | මුළු ණය වටිනාකම (රු.මිලියන) | ණය සංඛ්‍යාව | මුළු ණය වටිනාකම (රු.මිලියන) | ණය සංඛ්‍යාව | මුළු ණය වටිනාකම (රු.මිලියන) | ණය සංඛ්‍යාව | මුළු ණය වටිනාකම (රු.මිලියන) |
| ලංකා බැංකුව | 1,294 | 6,072 | 630 | 1,678 | 815 | 3,481 | 61,182 | 112,708 | 63,921 | 123,939 |
| මහජන බැංකුව | 742 | 866 | 226 | 1,017 | 369 | 1,107 | 1,194 | 2,551 | 2,531 | 5,541 |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 0 | 0 | 0 | 0 | 23 | 781 | 8 | 185 | 31 | 966 |
| ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 643 | 190 | 46 | 163 | 103 | 381 | 172 | 113 | 964 | 847 |
| සණස සංවර්ධන බැංකුව | 5,022 | 4,158 | 2,481 | 4,245 | 14,210 | 11,176 | 5,790 | 4,347 | 27,503 | 23,926 |
| ජාතික සංවර්ධන බැංකුව | 2,328 | 5,717 | 513 | 2,362 | 24,941 | 28,551 | 1,902 | 3,017 | 29,684 | 39,647 |
| ඩී.එෆ්.සී.සී. බැංකුව | 530 | 5,062 | 3,029 | 17,241 | 1,622 | 11,954 | 2,272 | 3,829 | 7,453 | 38,086 |
| කොමර්ෂල් බැංකුව | 3,724 | 11,763 | 25,814 | 169,896 | 14,284 | 35,806 | 14,941 | 55,449 | 58,763 | 272,914 |
| සම්පත් බැංකුව | 371 | 4,279 | 218 | 3,527 | 1,707 | 12,064 | 2,727 | 18,233 | 5,023 | 38,103 |
| සෙලාන් බැංකුව | 525 | 2,516 | 1,739 | 16,254 | 1,532 | 9,405 | 856 | 4,307 | 4,652 | 32,482 |
| හැටන් නැෂනල් බැංකුව | 6,016 | 11,198 | 16,715 | 75,271 | 4,200 | 19,694 | 2,147 | 6,782 | 29,078 | 112,945 |
| නේෂන්ස් ට්‍රස්ට් බැංකුව | 155 | 2,264 | 19 | 78 | 197 | 1,090 | 1,121 | 5,458 | 1,492 | 8,890 |
| ස්ටැන්ඩර්ඩ් වර්ල්ඩ් බැංකුව | 1 | 46 | 46 | 507 | 52 | 500 | 1 | 1 | 100 | 1,054 |
| යුනියන් බැංකුව | 154 | 1,157 | 712 | 1,331 | 4,274 | 17,093 | 285 | 491 | 5,425 | 20,072 |
| එකතුව | 21,505 | 55,288 | 52,188 | 293,570 | 68,329 | 153,083 | 94,598 | 217,471 | 236,620 | 719,412 |

මූලාශ්‍රය : අදාළ බැංකු

2016 වර්ෂය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ හා සංවර්ධන බැංකු විසින් ප්‍රදානය කරන ලද සමස්ත ණය සංඛ්‍යාවෙන් සියයට 9 ක් කෘෂිකාර්මික අංශයටත්, සියයට 22 ක් සේවා අංශයටත්, සියයට 29 ක් කර්මාන්ත අංශයටත් ලබා දී ඇති අතර සියයට 40 ක් පොදුවේ අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ලබා දී ඇත.

12.1 රූපසටහන | ආංශික වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සිදු කළ ණය ප්‍රදාන



12.2.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය (SMELoC)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ වැදගත්කම සහ එම අංශයේ ගැටළු හඳුනාගනිමින්, එම අංශයේ වර්ධනයට පවතින ප්‍රධානතම බාධකය මූල්‍ය සඳහා ප්‍රවේශය වන බැවින් එම අවස්ථා ඉහළ නැංවීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා ඔවුන්ට දැරිය හැකි පොළී අනුපාතයක් යටතේ සපුරාලීමට අවස්ථාව ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා 2016 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ණය ගිවිසුමක් අත්සන් කරන ලදී.

තවද, පුළුල් තෝරා ගැනීමේ නිර්ණායකයන් මත පදනම්ව මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන් බැංකුව යන බැංකු 10 මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලැබූ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස ආසියානු

සංවර්ධන බැංකුව විසින් තෝරා ගන්නා ලදී.

මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භයේ දී වෙන්දේසි ක්‍රමය යොදා ගනිමින් ක්‍රියාවට නංවනු ලැබූ අතර 2016 අප්‍රේල් 27 වන දින පවත්වනු ලැබූ පළමු වෙන්දේසිය සඳහා සහභාගී වූ සහභාගීත්ව මූල්‍ය ආයතන 09 අතරින් ජාතික සංවර්ධන බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ මුළු මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 12.5 ක මුදල සියයට 6.01 ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබා ගන්නා ලදී.

දෙවැනි වෙන්දේසිය 2016 සැප්තැම්බර් 28 වන දින පවත්වන ලද අතර මෙමගින් සහභාගීත්ව මූල්‍ය ආයතන 03 කට අරමුදල් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. පළමු හා දෙවැනි වෙන්දේසිවලට අදාළ තොරතුරු වගු අංක 12.2 හි දැක්වේ.

12.3 වගුව | 2017 අප්‍රේල් 30 වන දිනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

| වෙන්දේසිය | සහභාගීත්ව මූල්‍ය ආයතනය | වෙන් කළ මුදල | | ප්‍රතිමූල්‍ය කරන ලද මුදල | | ප්‍රගතිය (%) |
|-------------------|------------------------|---------------|-----------------|--------------------------|-------------------|--------------|
| | | ඇ.ඩො. මිලියන | රු. මිලියන | ණය සංඛ්‍යාව | මුදල (රු. මිලියන) | |
| පළමු වෙන්දේසිය | ජාතික සංවර්ධන බැංකුව | 12.500 | 1,821.83 | 160 | 1,821.83 | 100 |
| උප එකතුව | | 12.500 | 1,821.83 | 160 | 1,821.83 | 100 |
| දෙවන වෙන්දේසිය | හැටන් නැෂනල් බැංකුව | 4.166 | 624.99 | 47 | 624.99 | 100 |
| | ඩී.එෆ්.සී.සී. බැංකුව | 4.166 | 624.99 | 48 | 624.29 | 99 |
| | සම්පත් බැංකුව | 4.166 | 624.99 | 34 | 540.91 | 86 |
| උප එකතුව | | 12.498 | 1,874.98 | 129 | 1,790.19 | 95 |
| මුළු එකතුව | | 24.998 | 3,696.81 | 289 | 3,612.02 | 97 |

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

12.2.3 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන - ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (GIZ) හරහා ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 2.785 ක මුදල් ප්‍රදානයක් ලබා දෙමින් ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් 2012 වර්ෂයේ දී අත්සන් කරන ලදී. ව්‍යාපෘති කාල සීමාව 2016 දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කරන ලද අතර, යුරෝ මිලියන 3 ක අමතර ප්‍රතිපාදන ද ලබා දෙන ලදී. මෙම වැඩසටහනට පහත සඳහන් අංශ ඇතුළත් වේ.

- 1) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පිළිබඳ ප්‍රතිපත්තිය
- 2) තාක්ෂණය සඳහා වූ ප්‍රවේශය
- 3) මූල්‍ය ප්‍රවේශය

ප්‍රගති වාර්තාවට අනුව, 2016 වර්ෂය තුළ දී සුළු හා මධ්‍ය

12.2 වගුව : සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ වෙන්දේසිවල ප්‍රගතිය

| වෙන්දේසිය | සහභාගීත්ව මූල්‍ය ආයතන | ලංසු අනුපාතය (%) | වෙන් කරන ලද මුදල (ඇ.ඩොලර්) |
|--------------|-----------------------|------------------|----------------------------|
| 1 | ජාතික සංවර්ධන බැංකුව | 6.01 | 12.500 |
| | ඩී.එෆ්.සී.සී. බැංකුව | 11.01 | 4.166 |
| 2 | හැටන් නැෂනල් බැංකුව | 8.60 | 4.166 |
| | සම්පත් බැංකුව | 8.25 | 4.166 |
| එකතුව | | | 24.998 |

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

2017 අප්‍රේල් 30 වන දිනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පහත වගුවේ දැක්වේ.

පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන 217 ක පමණ මුදලක් ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් වැය කර ඇත.

තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර 2017 ජනවාරි මාසයේ ආරම්භ කළ අතර 2019 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනට යුරෝ මිලියන 03 ක් වැය කරනු ලබන අතර “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය II” නමින් මෙම වැඩසටහන හඳුන්වනු ලැබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ අරමුණ වනුයේ පසුගාමී සංවර්ධනයක් පවතින ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තරඟකාරීත්වය, සියළු පාර්ශවයන්ගේ අන්තර්ගතභාවය සහ පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවීමයි. මෙම වැඩසටහන ක්ෂේත්‍ර 4 කින් සමන්විත වේ.

- 1) ප්‍රතිපත්ති සහ ආයතනික කොන්දේසි රාමුව
- 2) මූල්‍ය ප්‍රවේශය

- 3) තාක්ෂණික හා වෙළඳපොළ සඳහා වූ ප්‍රවේශය
- 4) නව සොයා ගැනීම් සහ ව්‍යවසායකත්වය

12.2.4 ජාතික ණය සුරැකුම් ආයතනය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකුවත්, දුර්වල කාර්ය සාධනය හේතුවෙන් ආර්ථිකයට එම අංශයේ උපරිම දායකත්වය ලබා ගැනීමට අපොහොසත් වී ඇත. මෙයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වනුයේ විධිමත් මූල්‍ය ආයතනික අංශයෙන් දැරිය හැකි මිලකට තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමය.

සාමාන්‍යයෙන්, මුදල් ප්‍රවාහය මත පදනම්ව ණය ලබා ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වඩාත් කැමති වුවද, සාම්ප්‍රදායික බැංකු ඇප මත පදනම්ව ණය ලබා දීමට වැඩි කැමැත්තක් දක්වයි. එම නිසා, බැංකු විසින් ඉල්ලා සිටින සුදුසු ඇප/තෙවන පාර්ශවයක් මගින් ලබා දෙනු ලබන සුරැකුම් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බහුතරයකට ණය පහසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇත. තවද, තම ඉඩම්වල ඔප්පු තවමත් නිසි පරිදි නිදහස් කර නොමැති බැවින් එම ඉඩම්, ණය ලබා ගැනීමේ දී ඇප ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවට මෙම ගැටළුවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වී ඇත.

මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විධිමත් බැංකු අංශයෙන් ලබා ගන්නා ණය පහසුකම් සඳහා සුරැකුම් ලබා දීමට ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට රජය යෝජනා කරන ලදී. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර, ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා දීමට ඔවුන් එකඟ වී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මේ සඳහා වූ වෙළඳපොළ ඉල්ලුම් විශ්ලේෂණයක් කරනු ලැබූ අතර, එමඟින් ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ පොදු සීමිත සමාගමක් ලෙස මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙයට සමගාමීව, මෙම ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය වශයෙන් රු. මිලියන 500 ක මුදලක් 2017 අයවැය මඟින් වෙන් කර ඇත.

12.2.5 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරමුණු කරගත් ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීමේ සංකල්පය 2016 අයවැය යෝජනා මඟින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය කොටස් ප්‍රාග්ධනය සපයා ගැනීමේ විකල්පයක් වශයෙන් ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙළඳපොළ විශ්ලේෂණයක් සිදු කිරීමට අවශ්‍ය සහාය, රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් පුළුල් වෙළඳපොළ විශ්ලේෂණයක් සිදු කරනු ලැබූ අතර යෝජිත ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ නිර්දේශ සහිත කෙටුම්පත් වාර්තාවක් ද සම්පාදනය කරන ලදී.

ඒ අනුව, වෙළඳපොළ සමීක්ෂණයේ සොයා ගැනීම් මත පදනම්ව සකස් කරන ලද ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ කෙටුම්පත් වාර්තාව පිළිබඳ එහි පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී.

සංවර්ධනයට ඇති බලපෑම සලකා බලන විට පහත සඳහන් අරමුණු ඇතුළුව රජයේ ප්‍රතිපත්තිමය අරමුණු රැසක් මෙම ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල මඟින් ප්‍රවර්ධනය කරනු ඇත.

- සේවා අංශය පදනම් කර ගනිමින් වර්ධනය වන ශ්‍රී ලාංකීය ආර්ථික ප්‍රවණතාවය තුළ ඉහළ මට්ටමේ කුසලතා මත පදනම් වූ රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් ඇති කිරීම.
- තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම.
- නව නිපැයුම් අවස්ථාව ලබා දීම සහ දිරිමත් කිරීම.
- ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාවය ඉහළ නැංවීම.
- කොටස් ආයෝජන සහ විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට සැලසිවීමෙන් දේශීය ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ ණය ධාරිතාවය පුළුල් කිරීම.

ඒ අනුව, මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරමුණු කරගත් ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල නොපමාව පිහිටු වීම සඳහා රජය ආසියානු සංවර්ධන බැංකුව සමඟින් වැඩි දුරටත් කටයුතු කරමින් සිටී.

12.3. ක්ෂුද්‍රමූල්‍යනය

පසුගිය වසර කිහිපය පුරා ක්ෂුද්‍රමූල්‍යනය ආර්ථිකයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ලදී. මෙය දිළිඳුකම පිටුදැකීම, ආර්ථික හා සමාජීය වශයෙන් දුගී ජන කොටස් බලගැන්වීම සඳහා ඵලදායී මෙවලමක් ලෙස ප්‍රමුඛ කාර්යයක් සිදු කරනු ලබයි. ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායන්ට ක්ෂුද්‍ර ණය පහසුකම් සැපයීම, ගෙවීම් පද්ධතීන් ඇති කිරීම හා කුටුම්භයන්හි නව ඉතිරි කිරීම් අවස්ථා ඇති කිරීම තුළින් දේශීය ආර්ථිකය හා අන්තර් සම්බන්ධිත මූල්‍ය ක්ෂේත්‍රයක් ගොඩ නැඟීමට මහඟු දායකත්වයක් ක්ෂුද්‍රමූල්‍යනය තුළින්

ලබා දෙයි. තවද, කුඩා පරිමාණ කර්මාන්ත, ඉදි කිරීම් හා වෙළඳපොල යන අනෙකුත් ක්ෂේත්‍රයන්හි ප්‍රමාණාත්මක වර්ධනයක් සඳහා ද මෙය දායක වී ඇත.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති හෙයින් ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය ප්‍රතිපත්තිමය වශයෙන් අත්‍යවශ්‍ය සාධකයක් විය. ඒ අනුව, 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත මඟින් මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නොවූ ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් කර ඇත. අඩු ආදායම්ලාභීන්ට හා ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට පහසුකම් සැලසීම, වැඩි දියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතතාවය ඉහළ නැංවීම, මූල්‍ය ආයතනවල ස්ථායීතාවය හා පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම හා සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතෙහි ප්‍රධාන අරමුණු වේ.

ක්ෂුද්‍රමූල්‍ය පනත 2016 ජූලි මස 15 වන දින සිට බලාත්මක වේ. මෙම පනත මඟින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරතවන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, එම සමාගම් වෙත නීති හා විධාන නිකුත් කිරීම සහ ක්ෂුද්‍රමූල්‍ය/ක්ෂුද්‍ර ණය රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත. මෙම අරමුණු ඉටු කර ගැනීම, සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂුද්‍රමූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.

ක්ෂුද්‍රමූල්‍ය පනතෙහි විධිවිධානයන්ට අනුව එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. පනතෙහි 13 වන වගන්තියට අනුව බලපත්‍ර ලබා ගැනීම සඳහා වන නිර්ණායක හා බලපත්‍ර ගාස්තුව වශයෙන් නීති දෙකක්ද, 11 වන වගන්තිය අනුව ප්‍රාග්ධනය, ද්‍රවශීල වත්කම්, ව්‍යවස්ථාපිත සංචිත, තැන්පතු, ණය පහසුකම්, කොටස් හිමියන් පිළිබඳ තක්සේරුව, බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල පාලන කටයුතු සිදු කරන පුද්ගලයන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාවය තහවුරු කිරීම සහ වාර්තා කිරීමේ අවශ්‍යතා වැනි ප්‍රධාන විවක්ෂණශීලී අවශ්‍යතා අවරණය වන පරිදි විධානයන් අටක් ද 2016 ඔක්තෝම්බර් 27 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා යටතේ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය කිරීමට අවශ්‍ය මූලධර්ම, විධාන, හා මාර්ගෝපදේශ ක්ෂුද්‍රමූල්‍ය පනතේ වගන්ති අංක 28(1) යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව, ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා මෙම මූලධර්ම, විධාන, හා මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය නීතිරීති සකස් කර ඒවා බලාත්මක කළ යුතුය.

විවිධ ආයතන හරහා රට තුළ ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පුද්ගලයින් හා මූල්‍යමය පහසුකම් නොමැති ජනකොටස් වෙත අවශ්‍ය සහනදායී ණය පහසුකම් සැපයීමේ ප්‍රධාන භූමිකාවක් රජය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, රජයේ ප්‍රමුඛ ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් සැලකිය යුතු මට්ටමේ ක්ෂුද්‍ර ණය ප්‍රමාණයක් රට තුළ මූල්‍යමය අවශ්‍යතාවයක් ඇති පුද්ගලයින් සඳහා 2016 වසර තුළ ප්‍රදානය කර ඇත. රාජ්‍ය ආයතන මඟින් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ක්ෂුද්‍රමූල්‍ය වැඩසටහන්වල ප්‍රගතිය පහත වගුවේ දැක්වේ.

12.4 වගුව | ප්‍රධාන ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ප්‍රගතිය - 2016


| ක්ෂුද්‍රමූල්‍ය ආයතනය | ගබා සංඛ්‍යාව | තැන්පත්කරුවන් සංඛ්‍යාව | ණය ග්‍රාහිතයේ සංඛ්‍යාව | මුළු තැන්පතු ප්‍රමාණය (රු. මිලියන) | මුළු ආයෝජන (රු. මිලියන) | මුළු ණය ප්‍රමාණය (රු. මිලියන) |
|----------------------------|--------------|------------------------|------------------------|------------------------------------|-------------------------|-------------------------------|
| දිවිනැගුම ප්‍රජා මූල බැංකු | 1,074 | 7,417,540 | 1,272,504 | 76,961 | 68,782 | 42,982 |
| සමුපකාර ග්‍රාමීය බැංකු | 2,227 | 9,394,710 | 548,910 | 101,225 | 102,567 | 49,722 |
| ගොවිජන බැංකු | 551 | 521,101 | 571,384 | 323 | 8,302 | 1,207 |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 268 | 5,730,651 | 564,080 | 43,792 | 20,926 | 106,802 |
| ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 8 | 63,987 | 8,848 | 396 | 5,361 | 3,740 |
| එකතුව | 4,128 | 23,127,989 | 2,965,726 | 222,697 | 205,938 | 204,453 |

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් ණය හෝ තැන්පතු වශයෙන් මූල්‍ය පහසුකම් සපයනු ලබයි. ඒ අනුව, 2016 වර්ෂය අවසන් වන විට ප්‍රධාන ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රු. බිලියන 204 ඉක්මවයි. එය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සියයට 52 ක් ද (රු. බිලියන 106), සමුපකාර ග්‍රාමීය බැංකු

සියයට 24 ක් ද (රු. බිලියන 49), සහ දිවිනැගුම ප්‍රජා මූල බැංකු සියයට 20 ක් ද (රු. බිලියන 42) ලෙස ද වේ. 2016 වර්ෂය අවසන් වන විට දිළිඳු ජනතාවගේ අනිවාර්ය ඉතුරුම් රු. බිලියන 222 ක දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් රු. බිලියන 205 ක් දිගු කාලීන හා කෙටි කාලීන ආයෝජනයන්හි යොදවා ඇත.

12.2 රූපසටහන | ප්‍රධාන බැංකු විසින් ක්ෂුද්‍රමූල්‍ය අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය - 2016



2016 වර්ෂයේ දී වාණිජ බැංකු විසින් ක්ෂුද්‍රමූල්‍ය අංශයට ලබා දී ඇති මුළු ණය මුදල රු. බිලියන 130 ක් වන අතර එයින් රු. බිලියන 75 ක් ලංකා බැංකුව විසින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (සරුසාර), දිළිඳුබව තුරන් කිරීමේ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපෘතිය හා “සෞභාග්‍ය” යන ණය යෝජනා ක්‍රම හරහා සුළු පරිමාණ ණය ලෙස ලබා දී ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා මහජන බැංකුව 2016 වර්ෂය තුළ පිළිවෙලින් රු. බිලියන 29 ක් හා රු. බිලියන 10 ක් ක්ෂුද්‍රමූල්‍ය අංශයට ණය ලෙස ප්‍රදානය කර ඇත. රජයේ බැංකුවලට සාපේක්ෂව පෞද්ගලික බැංකු විසින් ද විවිධ ක්ෂුද්‍රමූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා ණය ලබා දී ඇති අතර එයින් සම්පත් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව ඉදිරියෙන් සිටී.

12.4. කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගා සිටුවීම.

12.4.1 ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පොහොර සහනාධාරය

වි ගොවිතැන සඳහා ශ්‍රී ලාංකේය කෘෂි ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයක් හිමි වී ඇත. එම නිසා රජය විසින් පොහොර සහනාධාරය, වි සඳහා සහතික මිල, වගා ණය සඳහා පොළී සහනාධාරය, වගා රක්ෂණය යනාදී විවිධ වූ දිරි දීමනා ලබා දීම මඟින් වි ගොවියාගේ සුරක්ෂිතතාවය නිරතුරුවම තහවුරු කර තිබේ. මෙකී දිරි දීමනා අතරින්, පොහොර සහනාධාරය ඉතා සුවිශේෂී ලෙස සලකනු ලබනුයේ එමඟින් දිවයින පුරා මිලියනයකට අධික වි ගොවීන් සංඛ්‍යාවක් ප්‍රතිලාභ අත්විඳිනු ලබන බැවිනි.

පොහොර සහනාධාරය සඳහා වාර්ෂික අයවැයෙන් රු. බිලියන 35 ක් පමණ වෙන් කෙරෙන අතර, එම වැඩසටහන සඳහා දරනු ලබන වියදම කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වෙන් කරනු ලබන මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් සියයට 60 ක් පමණ වේ. 2015/16 මහ කන්නයේ දී, වි ගොවීන් 910,320 ක් සඳහා පොහොර මෙ.ටො. 185,615 ක් කිලෝ 50 ක පොහොර මිටියක් රු. 350/- ක සහනාධාර මුදලකට රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ජාලය හරහා බෙදා දී තිබේ.

වගුව 12.5 : පොහොර සහනාධාර වැඩසටහනේ ප්‍රගතිය - 2015/16 මහ කන්නය


| # | දිස්ත්‍රික්කය | පොහොර ලබා ගත් ගොවීන් සංඛ්‍යාව | වගා කරනු ලැබූ බිම් ප්‍රමාණය (හෙක්.) | බෙදා දෙනු ලැබූ පොහොර ප්‍රමාණය (මෙ.ටො.) | | | |
|--------------|---------------|-------------------------------|-------------------------------------|--|---------------|---------------|----------------|
| | | | | ශුරියා | ටී.එස්.පී. | එම්.බී.පී. | එකතුව |
| 1 | කොළඹ | 7,682 | 2,790 | 262 | 138 | 289 | 689 |
| 2 | ගම්පහ | 25,978 | 8,416 | 911 | 357 | 787 | 2,054 |
| 3 | කළුතර | 27,187 | 4,314 | 985 | 524 | 1,093 | 2,602 |
| 4 | මහනුවර | 29,522 | 5,035 | 2,113 | 2,976 | 779 | 5,869 |
| 5 | මාතලේ | 34,322 | 20,154 | 3,592 | 877 | 1,036 | 5,504 |
| 6 | නුවර එළිය | 13,035 | 4,671 | 871 | 229 | 262 | 1,362 |
| 7 | ගාල්ල | 23,456 | 9,529 | 827 | 503 | 876 | 2,206 |
| 8 | මාතර | 23,633 | 9,811 | 1,320 | 422 | 773 | 2,515 |
| 9 | හම්බන්තොට | 50,463 | 37,600 | 7,737 | 1,827 | 2,020 | 11,584 |
| 10 | කුරුණෑගල | 156,585 | 30,695 | 13,726 | 3,293 | 3,598 | 20,616 |
| 11 | පුත්තලම | 24,260 | 22,502 | 3,590 | 869 | 944 | 5,403 |
| 12 | අනුරාධපුරය | 56,265 | 50,755 | 11,632 | 1,795 | 1,745 | 15,172 |
| 13 | පොළොන්නරුව | 70,598 | 26,730 | 13,639 | 3,194 | 3,424 | 20,257 |
| 14 | බදුල්ල | 47,928 | 25,111 | 4,929 | 1,181 | 1,330 | 7,440 |
| 15 | මොණරාගල | 56,974 | 36,932 | 6,674 | 1,550 | 1,813 | 10,038 |
| 16 | රත්නපුර | 30,418 | 5,086 | 2,075 | 578 | 908 | 3,562 |
| 17 | කෑගල්ල | 19,562 | 5,395 | 511 | 270 | 551 | 1,332 |
| 18 | අම්පාර | 76,044 | 39,145 | 15,498 | 3,542 | 3,823 | 22,863 |
| 19 | ත්‍රිකුණාමලය | 37,417 | 15,891 | 6,732 | 1,544 | 1,740 | 10,016 |
| 20 | මඩකලපුව | 32,730 | 42,193 | 7,459 | 1,661 | 1,960 | 11,080 |
| 21 | වවුනියාව | 14,300 | 17,277 | 3,073 | 830 | 938 | 4,842 |
| 22 | යාපනය | 15,127 | 9,479 | 1,525 | 331 | 414 | 2,270 |
| 23 | මන්නාරම | 15,998 | 19,519 | 4,084 | 968 | 1,056 | 6,108 |
| 24 | මුලතිව් | 11,351 | 14,213 | 2,743 | 637 | 720 | 4,099 |
| 25 | කිලිනොච්චිය | 9,485 | 10,257 | 2,581 | 2,311 | 1,241 | 6,134 |
| එකතුව | | | 473,501 | 119,090 | 32,408 | 34,117 | 185,615 |

මූලාශ්‍රය : ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

මෙම සහනාධාර වැඩසටහන යටතේ පොහොර සඳහා දැරීමට සිදු වන වියදමින් සියයට 90 ක් පමණ රජය විසින්

දරණු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශකය තුළ රසායනික පොහොර ආනයනය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

12.3 රූපසටහන | වාර්ෂික පොහොර ආනයනය



මෙසේ අසීමිත ලෙස රසායනික පොහොර ආනයනය හේතුවෙන් සිදු වී ඇති අහිතකර බලපෑම් ලෙස නිදන්ගත වකුගඩු රෝගය, ජලය අපවිත්‍ර වීම හා පස දූෂණය යනාදී විවිධාකාර වූ සාමාජීය හා පාරිසරික ගැටළු හඳුන්වා දිය හැක. මෙයට අමතරව, ගොවීන් රසායනික පොහොර අධිභාවිතය හෝ අවභාවිතයට පෙළඹීම තුළින් මනා කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගෙන් බැහැර වී තිබේ. මෙම වැඩසටහන යටතේ රසායනික පොහොර ඉතා අඩු මිලකට ලබා දීම හේතුවෙන්, ගොවීන් එසේ ඉතා අඩු සහනාධාර මුදලකට ලබා දෙන රසායනික පොහොරට සාපේක්ෂව මිලෙන් වැඩි කාබනික පොහොර භාවිතයෙන් වැළකී සිටීමට පෙළඹී ඇත.

වන පරිදි හෙක්ටයාර් දෙකක උපරිම සීමාවක් දක්වා මුදල් සහනාධාරයක් ලබා දීම ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, හෙක්ටයාර් දෙකක් හිමි කුඩා පරිමාණ වී ගොවියෙකු වාර්ෂිකව රු. 50,000 ක මුදල් සහනාධාරයකට හිමිකම් කියනු ලබන අතර ඔවුන් යල මහ කන්න දෙකෙහි වෙන් වශයෙන් මෙම සහනාධාර මුදල් ප්‍රතිලාභ හිමිකර ගනු ලබයි.

මෙකී පසුබිමක් තුළ, කෘෂිකාර්මික ප්‍රතිපත්ති යටතේ වෙනස් වීමට භාජනය කළ යුතු ප්‍රධානම ප්‍රතිපත්තියක් ලෙස පොහොර සහනාධාර ප්‍රතිපත්තිය රජය විසින් හඳුනා ගන්නා ලදී. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වී පොහොර සහනාධාර වැඩසටහන වෙනස් ක්‍රමවේදයක් මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගන්නා ලද අතර එමඟින් රසායනික පොහොර අවභාවිතය/අධිභාවිතය වැනි අහිතකර බලපෑම් වලින් මිදී පොහොර සහනාධාර වැඩසටහන යටතේ අපේක්ෂිත අරමුණුවලින් බැහැර නොවීමට කටයුතු කර තිබේ.

මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2016 යල කන්නයේ සිට ආරම්භ වූ අතර, වී ගොවීන් හට එසේ ලැබුණු සහනාධාර මුදලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ දිවයින පුරා ඇති පොහොර අලෙවි සැල් මඟින් මිල දී ගැනීමේ නිදහස හිමි වී තිබේ. මෙම නව ප්‍රතිපත්තිය සඳහා පහසුකම් සලසාලමින්, පොහොර සමාගම් වී වගාව සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන පොහොර වර්ග 3 වන යූරියා, ට්‍රිපල් සුපර් පොස්ටේට් (ටී.එස්.පී.) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී.) සඳහා කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මිටියකට රු. 2,500/- ක උපරිම සිල්ලර මිලක් පවත්වා ගැනීමට එකඟ විය. පොහොර සහනාධාර මුදල් අදාළ වී ගොවියාගේ බැංකු ගිණුමට සෘජුවම බැර වන අතර එසේ ලබා දුන් මුදල් විස්තර විනිවිදභාවයෙන් යුතුව අන්තර්ජාලය හරහා කෘෂිකාර්ම අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

12.4.2 පොහොර සඳහා මුදල් සහනාධාර ලබා දීමේ ප්‍රතිපත්තිය

හුදෙක් සහනාධාරයක් ලෙස පමණක් නොව වී ගොවීන් හට සිය ගොවි යෙදවුම් තෝරා ගැනීම පහසු කරවීම සඳහා වැඩි ඉඩ ප්‍රස්ථා ලබා දීම පිණිස රජය විසින් පොහොර සඳහා මුදල් සහනාධාර ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. හැරවුම් ලක්ෂයක් ලෙස, 2016 අයවැය යෝජනා මඟින් වාර්ෂිකව හෙක්ටයාරයකට උපරිමය රු. 25,000/- ක්

2016 යල කන්නයේ දී, වී ගොවීන් 760,347 ක් සඳහා රු. 6,468,572,147.00 ක මුදලක් පොහොර සඳහා වන මුදල් සහනාධාර වැඩසටහන යටතේ බෙදා දී ඇත.

12.6 වගුව | පොහොර සඳහා මුදල් සහනාධාර වැඩසටහනේ ප්‍රගතිය - 2016 යල කන්නය

| # | දිස්ත්‍රික්කය | මුදල් සහනාධාරය ලබා ගත් ගොවීන් සංඛ්‍යාව | වගා කරන ලද භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ගෙවූ මුදල් සහනාධාරය (රු.) |
|--------------|---------------|--|-------------------------------------|---------------------------|
| 1 | කොළඹ | 3,490 | 1,378 | 17,125,600 |
| 2 | ගම්පහ | 16,864 | 6,090 | 80,813,900 |
| 3 | කළුතර | 22,684 | 9,302 | 117,545,750 |
| 4 | මහනුවර | 29,606 | 11,522 | 148,184,250 |
| 5 | මාතලේ | 32,292 | 13,756 | 178,470,750 |
| 6 | නුවර එළිය | 11,971 | 4,823 | 60,712,400 |
| 7 | ගාල්ල | 18,918 | 8,300 | 105,621,750 |
| 8 | මාතර | 25,220 | 13,895 | 177,552,450 |
| 9 | හම්බන්තොට | 45,926 | 35,768 | 448,741,550 |
| 10 | කුරුණෑගල | 143,883 | 73,813 | 940,756,127 |
| 11 | පුත්තලම | 23,465 | 18,732 | 234,804,000 |
| 12 | අනුරාධපුරය | 97,621 | 89,173 | 1,109,084,000 |
| 13 | පොළොන්නරුව | 61,423 | 60,589 | 757,331,000 |
| 14 | බදුල්ල | 41,143 | 20,122 | 255,162,370 |
| 15 | මොණරාගල | 24,283 | 14,616 | 182,934,050 |
| 16 | රත්නපුර | 21,029 | 10,017 | 127,290,950 |
| 17 | කෑගල්ල | 17,151 | 5,036 | 68,627,000 |
| 18 | අම්පාර | 57,392 | 57,639 | 722,083,500 |
| 19 | ත්‍රිකුණාමලය | 22,933 | 21,645 | 271,375,000 |
| 20 | මඩකලපුව | 17,607 | 21,590 | 269,878,250 |
| 21 | වවුනියාව | 3,316 | 2,615 | 32,687,500 |
| 22 | යාපනය | 7,208 | 5,655 | 70,686,250 |
| 23 | මන්නාරම | 6,611 | 2,312 | 28,897,500 |
| 24 | මුලතිව් | 4,709 | 3,165 | 39,560,000 |
| 25 | කිලිනොච්චිය | 3,602 | 1,670 | 22,646,250 |
| එකතුව | | | 513,223 | 6,468,572,147 |

මූලාශ්‍රය : ජාතික පොහොර ලේකම් කාර්යාලය

12.4.3 අනෙකුත් බෝග සඳහා වන පොහොර සහනාධාර මුදල් වැඩසටහන

කුඩා පරිමාණ ගොවීන් හට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම හා ඒ හැර අනෙකුත් බෝගයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා දීර්ඝ දිගින් වශයෙන් රජය විසින් කුඩා වතු හිමියන් හා බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ලූනු හා මිරිස් වගාවේ නියුතු කුඩා පරිමාණ ගොවීන් සඳහා පොහොර මුදල් සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙකී වගාවන් පහ තෝරා ගෙන ඇත්තේ රජය

විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන” හා සමගාමීවය. ඒ හැර අනෙකුත් බෝග සඳහා වන වාර්ෂික පොහොර සහනාධාර මුදල් ප්‍රමාණයන් 12.7 වගුවේ දැක්වේ.

12.7 වගුව | වැවිලි බෝග හා අනෙකුත් බෝග සඳහා වාර්ෂික සහනාධාර මුදල් සීමා

| බෝගය | සහනාධාර මුදල් ලැබීමට අදාළ උපරිම භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ගෙවනු ලබන වාර්ෂික සහනාධාර මුදල (රු.) |
|--|--|--------------------------------------|
| තේ | 1 | 15,000 |
| රබර් | 2 | 5,000 |
| පොල් | 2 | 9,000 |
| බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ලූනු හා මිරිස් | 1 | 10,000 |

මූලාශ්‍රය : කෘෂිකර්ම අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

2016 වර්ෂයේ දී වැවිලි අංශයේ කුඩා වතු හිමියන් 318,032 ක් පමණ සහනාධාර මුදල් ලබා ගන්නා ලදී.

12.8 වගුව | වැවිලි බෝග සඳහා සහනාධාර මුදල් ලබා දීමේ ප්‍රගතිය -2016

| වැවිලි බෝගය | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ගෙවූ සහනාධාර මුදල (රු.) |
|--------------|-----------------------|--|-------------------------|
| තේ | 207,176 | 8,884 | 1,273 |
| රබර් | 38,472 | 18,220 | 91 |
| පොල් | 72,384 | 55,245 | 495 |
| එකතුව | 318,032 | 158,349 | 1,859 |

මූලාශ්‍රය : කෘෂිකර්ම අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

2016 වර්ෂයේ දී බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ලූනු හා මිරිස් වගා කරනු ලබන කුඩා ගොවීන් 41,931 ක් පමණ සහනාධාර මුදල් ලබා ගන්නා ලදී.

12.9 වගුව | අනෙකුත් බෝග සඳහා සහනාධාර මුදල් ලබා දීමේ ප්‍රගතිය - 2016

| # | පළාත | සහනාධාර මුදල් ලබා ගත් ගොවීන් සංඛ්‍යාව | වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ගෙවූ සහනාධාර මුදල (රු.) |
|---|--------------|---------------------------------------|--|-------------------------|
| 1 | බස්නාහිර | 1 | 0.40 | 4,000.00 |
| 2 | මධ්‍යම | 3,056 | 938.03 | 9,629,000.00 |
| 3 | දකුණ | 229 | 121.50 | 1,215,000.00 |
| 4 | වයඹ | 4,068 | 2,707.93 | 27,077,500.00 |
| 5 | උතුරු මැද | 5,707 | 3,692.16 | 36,941,000.00 |
| 6 | ඌව | 14,484 | 9,285.82 | 93,221,600.00 |
| 7 | සබරගමුව | 96 | 39.10 | 391,000.00 |
| 8 | නැගෙනහිර | 7,682 | 6,743.70 | 67,388,000.00 |
| 9 | උතුර | 6,608 | 2,626.92 | 27,687,000.00 |
| | එකතුව | 41,931 | 26,155.56 | 263,554,100.00 |

මූලාශ්‍රය : ජාතික පොහොර ලේකම් කාර්යාලය

12.4.4 නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය

කෘෂිකාර්මික අංශයට ණය පහසුකම් සපයමින්, ග්‍රාමීය අංශයේ නිෂ්පාදනයන් දිරි ගන්වමින් හා එම ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමේ අරමුණින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය 2016 වසර තුළදී ද ක්‍රියාත්මක විය. ගොවීන්, කෘෂි නිෂ්පාදන මිල දී ගන්නන් හා කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්තකරුවන්ගේ ඉහළ ඉල්ලුම මෙන්ම සහභාගීත්ව මූල්‍ය ආයතනවල කැමැත්ත මෙම ණය යෝජනා ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුකුලක් විය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන

වගා ණයවලින් බහුතරයක් උපයෝජනය කරනු ලබන්නේ සුළු පරිමාණ ගොවීන්ය. වගා කටයුතු සඳහා ගොවීන්ට සියයට 7 ක පොළී අනුපාතයකට ණය ලබා දෙන අතර ඒ සඳහා සියයට 5 ක පොළී සහනාධාරයක් ද රජය විසින් ලබා දේ. වී, මිරිස්, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල් හා එළවළු ද ඇතුළත්ව අනෙකුත් බෝග වර්ග 33 ක් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දෙනු ලැබේ. මහා භාණ්ඩාගාරය විසින් 2016 වසර තුළ රු. මිලියන 210 ක් පොළී සහනාධාර ලෙස ණය ලබා දෙන බැංකු වෙත නිදහස් කර ඇත.

12.10 වගුව | නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් ණය - 2016


| වැවිලි බෝගය | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය (හෙක්ටයාර) | ගෙවූ සහනාධාර මුදල (රු.) |
|---------------|-----------------------|--|-----------------------|--|-------------------------|
| වී - | | | | | |
| වාරිමාර්ග | 300,000 | 10 | 56,884 | 5,006 | 201,932 |
| වර්ෂා පෝෂිත | 320,000 | 10 | | | |
| බඩ ඉරිඟු | 340,000 | 10 | 8,877 | 684 | 27,032 |
| අර්නාපල් | 504,000 | 2 | 3,150 | 526 | 4,283 |
| ඳුනු | 280,000 | 2 | 6,335 | 803 | 11,309 |
| මිරිස් | 176,000 | 2 | 3,728 | 256 | 6,760 |
| එළවළු | 62,000-238,000 | 2 | 4,753 | 436 | 12,587 |
| වෙනත් - ඉඟුරු | 140,000 | 2 | 3,333 | 298 | 11,094 |
| එකතුව | | | 87,060 | 8,009 | 274,997 |

මූලාශ්‍රය : ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රට තුළ පැවති යහපත් ආර්ථික තත්ත්වය හා යහපත් පාරිසරික තත්ත්වයන් හේතුවෙන් 2016 වර්ෂයේ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ඉල්ලුම වැඩි විය. නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබූ ගොවීන් සංඛ්‍යාව 2014 වර්ෂය හා සැසඳීමේ දී, 2016 වර්ෂයේ දී 86,143 සිට 87,060 දක්වා වැඩි වී ඇති අතර මුළු ණය ප්‍රදානයන් 2015 වර්ෂයේ දී රු. මිලියන 7,138 සිට 2016 වර්ෂයේ දී රු. මිලියන 8,009 දක්වා වැඩි විය.

ප්‍රදානය කර ඇති ණය ප්‍රමාණය අනුව, අක්කරයකට රු. 320,000 ක උපරිමයකට යටත්ව වී වගාකරුවන්ට වැඩිම ණය ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර එය 2016 වර්ෂය තුළ ප්‍රදානිත ණය ප්‍රමාණයෙන් සියයට 62 කි. 2016 වසර තුළ මෙම ණය පහසුකම් යටතේ අක්කර 274,997 ක කාෂි බෝග වගා කර ඇති අතර එයින් සියයට 73 ක් වී වගාව සඳහා යොදා ගෙන ඇත.

12.4 රූපසටහන | 2016 වසරේ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රදානිත ණය - දිස්ත්‍රික්ක අනුව




2016 වසර තුළ ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය හා ප්‍රතිලාභීන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය සැලකීමේ දී මුළු ණය ප්‍රමාණය වන රු. මිලියන 8,009 කින් සියයට 17 ක ප්‍රමාණය වන රු. මිලියන 1,365 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එමෙන්ම, අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව බලන කළ පොළොන්නරුව, හම්බන්තොට, මාතලේ, අම්පාර, හා

බදුල්ල දිස්ත්‍රික්කවල ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්වුම් කරයි.

12.4.5 'කෙතට අරුණ පොහොර දිරිය' වගා රක්ෂණ යෝජනා ක්‍රමය

නියඟ, ගං වතුර හා වන අලින්ගෙන් වගාවන්ට සිදු වන හානි සඳහා සහන සැලසීමේ අරමුණින් පිහිටුවන ලද 'කෙතට අරුණ පොහොර දිරිය' වගා රක්ෂණ යෝජනා ක්‍රමය අඛණ්ඩව 2016 වර්ෂයේදී ද ක්‍රියාත්මක හා

12.5 රූපසටහන | 'කෙතට අරුණ පොහොර දිරිය' වගා රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රගතිය - 2016



ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. 2016 වර්ෂය තුළදී දළ වශයෙන් රු. මිලියන 262 ක මුදලක් ගොවීන් 44,367 දෙනෙකු අතර වගා හානි සඳහා ලබා දී ඇත.

12.4.6 ගොවීන් සඳහා වූ සමාජ ආරක්ෂණය


ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ රටේ ක්‍රියාකාරී සංවර්ධනය සඳහා ඔවුන්ගේ තරුණ අවධිය කැප කළ වැඩිහිටි ගොවි ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීමයි. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාකාරී කිරීම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. 2016 වර්ෂය අවසන් වන විට 141,260 ක් පමණ වූ වැඩිහිටි ගොවීන් සංඛ්‍යාවක් මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබූ අතර, රු. මිලියන 2,695 ක මුදලක් 2016 වර්ෂය තුළ දී ඔවුන් අතර බෙදා දෙන ලදී. මෙම ගොවි විශ්‍රාම වැටුප් අරමුදල සතුව ස්වාධීනව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් නොමැති බැවින් ගොවි විශ්‍රාම වැටුප නිසි කළට ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් මාසිකව රු. මිලියන 205 ක මුදලක් ක්‍රියාකාරී කිරීම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත ලබා දෙන ලදී.

12.11 වගුව | කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශයේ ක්‍රියාකාරීත්වය, 2010 - 2016

| වර්ෂය | තේ | | රබර් | | පොල් | |
|-------|-----------------------|------------------------------------|-----------------------|------------------------------------|-----------------------|------------------------------|
| | තුම් ප්‍රමාණය (හෙක්.) | මුළු නිෂ්පාදනය (කි.ග්‍රෑම් මිලියන) | තුම් ප්‍රමාණය (හෙක්.) | මුළු නිෂ්පාදනය (කි.ග්‍රෑම් මිලියන) | තුම් ප්‍රමාණය (හෙක්.) | මුළු නිෂ්පාදනය (හෙක් මිලියන) |
| 2010 | 204,619 | 331 | 125,645 | 153 | 394,836 | 1,900 |
| 2011 | 206,104 | 328 | 128,120 | 158 | 394,836 | 2,303 |
| 2012 | 203,020 | 328 | 130,780 | 152 | 394,836 | 2,411 |
| 2013 | 202,408 | 340 | 133,668 | 130 | 394,836 | 2,061 |
| 2014 | 202,800 | 338 | 134,137 | 99 | 394,836 | 2,890 |
| 2015 | 202,800 | 329 | 134,906 | 89 | 394,836 | 3,027 |
| 2016 | 202,490 | 292 | 133,500 | 79 | 440,000 | 3,098 |

මූලාශ්‍රය : ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

12.6 රූපසටහන | ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රගතිය - 2016



මේ වන විට මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට සුදුසුකම් ලැබූ ගොවීන් සෑම මසකම පළමු සතිය තුළ දී තැපැල් කාර්යාල හරහා තම විශ්‍රාම වැටුප ලබා ගනී.

12.5. කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය සඳහා දක්වන ලද සහාය

ප්‍රධාන විදේශ විනිමය උපයන්තෙකු ලෙස දක්වන සුවිශේෂී දායකත්වය හේතුවෙන් වැවිලි කර්මාන්ත අංශයේ මනා ක්‍රියාකාරීත්වය රටට ඉතා වැදගත් වේ. එම නිසා, නිදහසින් පසු බලයට පැමිණි සියළුම රජයන් වැවිලි කර්මාන්ත අංශයේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කාලීන ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඒ අනුව, කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය දිරිගැන්වීම වෙනුවෙන් දිරිදීමනා සහ සහනාධාර විශාල වශයෙන් ලබා දුන් වර්ෂයක් ලෙස 2016 වර්ෂය හඳුන්වා දිය හැක.

වැවිලි කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයට (ද.දේ.නි.) සියයට 1.9 ක සහ සමස්ත අපනයනයන්ට සියයට 17.5 දායකත්වයක් සපයයි. වර්තමානයේදී, වැවිලි කර්මාන්ත අංශය කෙරෙහි වැඩි දායකත්වයක් සපයනුයේ කුඩා පරිමාණයේ වැවිලිකරුවන් වන අතර, අක්කර 10 ට අඩු හෝ ඊට වඩා වැඩි වගාකරුවන් හා අක්කර 5 ට අඩු පොල් වගාකරුවන් මෙම කුඩා පරිමාණ වැවිලිකරුවන් යටතට ගැනේ. තවද, මෙම කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 72 කට, සමස්ත රබර් නිෂ්පාදනයෙන් සියයට 65 කට හා සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 82 කට ද දායකත්වය සපයයි.

12.5.1 කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශය සඳහා ලබා දෙන නැවත වගා සහ නව වගා සහනාධාරය

කුඩා පරිමාණ වැවිලි අංශය දිරිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව තේ හා රබර් නැවත වගා කිරීම සහ නව වගාවන් සඳහා දිරි දීමනා ලබා දෙයි. ඒ අනුව, තේ නැවත වගාව සහ නව වගාවන් සඳහා සහනාධාර ලෙස පිළිවෙලින් හෙක්ටයාරයකට රු. 500,000 ක් සහ රු. 400,000 ක් බැගින් ලබා දෙන ලදී. තවද, රබර් නැවත වගාව සහ නව වගාවන්

සඳහා සහනාධාරය ලෙස පිළිවෙලින් හෙක්ටයාරයකට රු. 175,000 සහ රු. 150,000 ක් බැගින් ද ලබා දෙන ලදී.

2016 වර්ෂයේ දී කුඩා පරිමාණ වගාකරුවන් සඳහා තේ සහ රබර් නැවත වගාව සහ නව වගාව සඳහා සහනාධාරය ලෙස රු. මිලියන 905 ක පමණ මුදලක් රජය විසින් සපයා ඇත. මෙම වර්ෂයේ දී ප්‍රතිලාභීන් 30,965 කට මෙම සහනාධාරය ලබා ඇති අතර, 2015 වර්ෂය හා සලකා බලන විට එය සියයට 29.5 ක ඉහළ යාමකි.

12.12 වගුව | කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත අංශයේ ක්‍රියාකාරීත්වය, 2010 - 2016

| වර්ෂය | නැවත වගා සහනාධාරය | | | | නව වගා සහනාධාරය | | | |
|-------|-----------------------|---------------------------|-----------------------|---------------------------|-----------------------|---------------------------|-----------------------|---------------------------|
| | තේ | | රබර් | | තේ | | රබර් | |
| | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | සහනාධාර මුදල (රු. මිලියන) | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | සහනාධාර මුදල (රු. මිලියන) | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | සහනාධාර මුදල (රු. මිලියන) | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | සහනාධාර මුදල (රු. මිලියන) |
| 2013 | 30,955 | 351.87 | 2,622 | 171.31 | 3,759 | 42.41 | 2,938 | 167.73 |
| 2014 | 16,555 | 258.09 | 2,004 | 219.07 | 3,381 | 66.98 | 2,247 | 213.47 |
| 2015 | 17,252 | 420.07 | 852 | 173.36 | 4,732 | 128.12 | 1,076 | 189.83 |
| 2016 | 23,840 | 484.03 | 942 | 192.98 | 5,363 | 48.28 | 820 | 179.9 |

මූලාශ්‍රය : වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

12.5.2 ලියාපදිංචි තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය

තේ කර්මාන්ත ශාලා හිමියන්ට ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2015 වර්ෂයේ දී දියත් කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය 2016 වර්ෂයේ දී තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය කෙටි කාලීන පදනම මත ක්‍රියාත්මක කරනු ලැබේ.

ණය සඳහා වාර්ෂික පොළී අනුපාතය සියයට 6 ක් වන අතර ශ්‍රී ලංකා රජය විසින් සියයට 2 ක පොළී සහනාධාරයක් බැංකු වෙත ලබා දෙනු ලැබේ. මෙම පොළී සහනාධාරය ගෙවීම සඳහා රජය විසින් රු. මිලියන 516 ක මුදලක් 2016 - 2017 වර්ෂ සඳහා වෙන් කරනු ලැබ ඇත.

2016 වර්ෂයේ දී කාරක ප්‍රාග්ධන ණය 219 ක් තේ කර්මාන්ත ශාලා හිමියන් වෙත ප්‍රදානය කර ඇති අතර, එහි වටිනාකම රු. මිලියන 6,959 කි. ප්‍රදානය කරන ලද ණය පහසුකම් සංඛ්‍යාව මත සලකා බලන විට, 2015 වර්ෂයේ දී ණය 69 ක් ද, 2016 වර්ෂයේ දී ණය ප්‍රදාන 219 කුත් ප්‍රදානය කරමින් සියයට 217 ක ණය ප්‍රදාන වැඩි වීමක් පෙන්නුම් කරනු ලබයි.

2016 වර්ෂයේ දී රජය විසින් රු. මිලියන 114.4 ක පමණ මුදලක් පොළී සහනාධාර වශයෙන් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්‍රතිපූර්ණය කරන ලදී.

12.13 වගුව | කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය - 2016


| විස්තරය | ප්‍රතිලාභ ලැබූ තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව | ගෙවනු ලැබූ පොළී සහනාධාරය (රු. මිලියන) |
|-----------|--|---------------------------------------|
| 1 කාර්තුව | 154 | 24'54 |
| 2 කාර්තුව | 190 | 28'00 |
| 3 කාර්තුව | 213 | 33'30 |
| 4 කාර්තුව | 219 | 28'56 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

12.5.3 ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය සඳහා වන සංවර්ධන ප්‍රතිපත්ති

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවය (පුද්ගල පරිභෝජනය, රස කැවිලි නිෂ්පාදනය සහ අනෙකුත් සීනි ආශ්‍රිත කර්මාන්ත සඳහා) ආසන්න වශයෙන් මෙ.ටො. 720,000 ක් (මාසිකව මෙ.ටො. 60,000) පමණ වන අතර වර්තමාන දේශීය නිෂ්පාදනය මෙ.ටො. 56,000 ක් ද වන අතර එය සමස්ත වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 8 කි. එම නිසා, වාර්ෂිකව සීනි මෙ.ටො. 650,000 ක් එනම්, වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 92 ක් ආනයනය කිරීමට රු. බිලියන 35 ක විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව විදේශයන්ට ගලා යෑමක් සිදුවේ.


12.7 රූපසටහන | දේශීය නිෂ්පාදනය සහ ආනයනික සීනි ප්‍රමාණය



වර්ෂ 2016 දී ලෝක වෙළඳපොළ තුළ සීනි මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලදී. මේ හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ වසර මැද දී සීනි කි. ග්‍රෑමයක මිල රු. 120/- දක්වා ඉහළ යන ලදී. මෙයට පිළියමක් ලෙස රජය මැදිහත් වී උපරිම සිල්ලර මිලක්, එනම් කි. ග්‍රෑමයක මිල රු. 95/- දක්වා ගෙන ඒම සඳහා සීනි සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරමින් දේශීය වෙළඳපොළ තුළ සහනදායී සිල්ලර මිලක් ඇති කරන ලදී.

කෙසේ වෙතත්, වර්ෂය අග භාගයේ දී ලෝක වෙළඳපොළ මිල ගණන් පහළ යන ලද අතර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද විටින් විට වෙනස් කරන ලද්දේ ලෝක වෙළඳපොළ මිල පහළ යාම යොදා ගනිමින් රජයේ ආදායම ඉහළ දමන අතරම පාරිභෝගිකයාට සහනදායී සිල්ලර මිලක් ලබා දීමටය.

12.8 රූපසටහන | ලෝක සීනි වෙළඳපොළ



දළ දේශීය නිෂ්පාදනයට, සේවා නියුක්තියට සහ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවයට මෙන්ම දිළිඳුකම තුරන් කිරීමට ද දායක විය හැකි ඉහළ විභවතාවයක් දේශීය සීනි

කර්මාන්තය සතුවේ. විශාල වශයෙන් විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණය රට තුළ ආයෝජනය කළ හැකි නම් එමඟින් නොදියුණු ප්‍රදේශ දියුණු කළ හැකි වන අතර ජනතාවගේ ආර්ථික තත්ත්වයේ ඉහළ යාමක් ද අපේක්ෂා කළ හැක.

ඉහත කරුණු සලකා බලා වර්ෂ 2016 දී “සීනි කර්මාන්තය සඳහා වන සංවර්ධන ප්‍රතිපත්ති” ප්‍රකාශය ප්‍රතිපත්ති නිර්ණායක හතක් සහ ඒ සඳහා වන සංයුක්ත උපායමාර්ග ද ඇතුළත්ව එළි දක්වන ලදී. මෙම නිර්ණායක අතර ආයතනික ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රතිපත්ති, නිෂ්පාදන හා ඉඩම් ප්‍රතිපත්ති, මිල ප්‍රතිපත්ති, ආනයන ප්‍රතිපත්ති, ජල සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, සහ මිනිස් බල දියුණු කිරීමේ ප්‍රතිපත්ති වේ.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉලක්ක අනුව පවතින සීනි කර්මාන්ත ශාලා නවීකරණය කිරීම, උක් වැවීමේ කර්මාන්තය ප්‍රතිස්ථාපනය කිරීම සහ නව සීනි සැකසුම් සංකීර්ණය ස්ථාපිත කිරීම, එම වගාව සඳහා වන සුදුසු දේශගුණික සහ කාලගුණික තත්ත්ව ඇති ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවීම තුළින් සීනි කර්මාන්තයෙහි සියයට 50 ක ස්වයංපෝෂිත තත්ත්වයක් වර්ෂ 2020 දී ළඟා කර ගැනීමට අපේක්ෂා කෙරේ.


12.6. ආහාර සුරක්ෂිතතාවය

12.6.1 රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන

රටේ ප්‍රධාන ආහාරය සහල් වන බැවින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වී වගාව වටා කේන්ද්‍රගත වී ඇත. ඒ අනුව, පෙර සිදු කරගෙන පැමිණි පරිදීම 2016 වර්ෂය තුළ දීත් යෙදවුම් සහනාධාර ලබා දීම, වී සඳහා රජයේ සහතික මිලක් ලබා දීම, සහනදායී පොළී අනුපාතික යටතේ වූ වගා ණය, තාක්ෂණික හා ව්‍යාප්ති සේවා මඟින් රජය විසින් වී වගා කිරීම දිරිමත් කරන ලදී.

2016 වර්ෂයේ වාර්ෂික වී නිෂ්පාදනය මෙ.ටො. මිලියන 4.42 ලෙස වාර්තා විය. කෙසේ වුවද, 2015 වර්ෂයේ දී වාර්තා වූ මෙ.ටො. මිලියන 4.81 ක වී නිෂ්පාදනය තවදුරටත් මෙතෙක් වාර්තා වූ වැඩිම වාර්ෂික වී නිෂ්පාදනය ලෙස පවතී (මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව).

12.9 රූපසටහන | වාර්ෂික වී නිෂ්පාදනය 2000 - 2016



2016 රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන ලදී. වී අලෙවි මණ්ඩලය 2016 වර්ෂය තුළ රු. මිලියන 6,195 ක් වැය කරමින් වී මෙ.ටො. 157,419 ක් මිල දී ගන්නා ලදී. මෙයින් රු. මිලියන 5,139 ක් 2015/16 මහ කන්නයේ දී යොදා ගත් අතර මිල දී ගත් වී ප්‍රමාණය මෙ.ටො. 131,981 කි. 2016 යල කන්නයේ දී රට තුළ පැවති නියං තත්ත්වය දේශීය වී නිෂ්පාදනය මත අහිතකර බලපෑම් ඇති කරන ලදී. නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් 2016 යල කන්නය තුළ වී සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම අභියෝගාත්මක නොවීය. ඒ අනුව, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ රු. මිලියන 1,056 ක් වැය කරමින් වී මෙ.ටො. 25,438 ක් පමණක් මිල දී ගන්නා ලදී.

2015 යල කන්නය අවසන් වන විට වී සඳහා පැවති සහතික මිල සමාලෝචනය කිරීමෙන් පසු, නිෂ්පාදන පිරිවැය, සහල් සඳහා අපේක්ෂිත පාරිභෝගික මිල හා රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහනේ අක්‍රමිකතා ඇති වීමේ අවස්ථා අධෛර්යමත් කරන අතරම වී බැහැර කිරීමේ අදියරේ දී සිදු විය හැකි අලාභයන් වළක්වා ගැනීමත් වැනි කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමු කරන ලදී. ඒ අනුව, කිරි සම්බා වී සඳහා කිලෝවකට රු. 50/- ක්, සම්බා වී සඳහා කිලෝවකට රු. 41/- ක් සහ නාඩු වී සඳහා කිලෝවකට රු. 38/- ක් ලෙස වී ගැණුම් මිල සංශෝධනය කිරීමට යෝජනා විය. මෙම සංශෝධිත මිල ගණන් 2016 වර්ෂය තුළ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා බලපවත්වන ලදී.

ක්‍රමයෙන් රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන වඩාත් විනිවිදභාවයෙන් යුතු සහ අවදානම් අවම කිරීමට රජය විසින් අවශ්‍ය පෙර කටයුතු සිදු කරන ලදී. "වී අලෙවි මණ්ඩලය මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් කාලෝචිත විසඳුම් ලබා දීමටත් වී අලෙවි මණ්ඩලය වෙත සහාය ලබා දීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ඉහළ බලතල සහිත කමිටුව" විසින් වී මිල දී ගැනීම

සඳහා අදාළ කොන්දේසි සමාලෝචනය කර වී මිල දී ගැනීමේ වැඩසටහන විධිමත් කිරීම සඳහා නව පියවරයන් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහනේ අක්‍රමිකතා සිදු වීමේ අවස්ථාවන් අවම කරන අතරම එම වැඩසටහනේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ගොවීන් ලියාපදිංචි කර ගන්නා ලදී. ඉහළ බලතල සහිත කමිටුවේ මඟ පෙන්වීම යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී බැහැර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. වී බැහැර කිරීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයට අනුව තෝරාගත් ලියාපදිංචිගත වූ වී මෝල් හිමියන් ලැයිස්තුවක් පවත්වා ගැනීමේ ක්‍රමයක් මෙම කමිටුව විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතුව තිබූ මෙ.ටො. 335,890 ක් පමණ වූ මුළු වී තොගයෙන් මෙ.ටො. 254,219 ක පමණ ප්‍රමාණයක් 2016 වර්ෂය අවසන් වන විට බැහැර කිරීමට හැකි විය. ඉහළ බලතල සහිත කමිටුවේ නිර්දේශ මත 2016 වර්ෂයේ ප්‍රථම වතාවට වී අලෙවි මණ්ඩලයේ වී තොග ලාභයක් ලැබෙන පරිදි බැහැර කිරීමට හැකි විය.

කෙසේ වුවද, වී වල සහතික මිලට අමතරව වී මිල දී ගැනීම සඳහා අදාළ වූ අනෙකුත් කොන්දේසි 2016 වර්ෂය සඳහා ද නොවෙනස්ව පැවතුණි. එමනිසා, පසුගිය කන්නවලට සාපේක්ෂව රජයේ සැලකිය යුතු මැදිහත් වීමක් අවශ්‍ය නොවුණි.

12.14 වගුව | රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මිල දී ගත් වී ප්‍රමාණය

| කන්නය | හඬු (මෙ.ටො.) | සම්බා (මෙ.ටො.) | එකතුව (මෙ.ටො.) | වටිනාකම (රු. මිලියන) |
|-------------------|----------------|----------------|------------------|----------------------|
| 2009/10 මහ | 63,850 | 6,919 | 70,769 | 1,995 |
| 2010 යල | 83,819 | 27,910 | 111,729 | 3,184 |
| එකතුව | 147,669 | 34,829 | 182,498 | 5,179 |
| 2010/11 මහ | 2,913 | 556 | 3,469 | 98 |
| 2011 යල | 58,967 | 16,205 | 75,172 | 2,137 |
| එකතුව | 61,880 | 16,761 | 78,641 | 2,235 |
| 2011/12 මහ | 107,319 | 8,467 | 115,786 | 3,259 |
| 2012 යල | 9,936 | 540 | 10,476 | 294 |
| එකතුව | 117,255 | 9,007 | 126,262 | 3,553 |
| 2012/13 මහ | 107,445 | 31,205 | 138,650 | 4,530 |
| 2013 යල | 81,834 | 12,542 | 94,376 | 3,058 |
| එකතුව | 189,279 | 43,747 | 233,026 | 7,588 |
| 2013/14 මහ | 3971 | 592 | 4563 | 148 |
| 2014 යල | 0 | 0 | 0 | 0 |
| එකතුව | 3,971 | 592 | 4,563 | 148 |
| 2014/15 මහ | 126,203 | 34,366 | 160,569 | 7510 |
| 2015 යල | 162,526 | 12,487 | 175,013 | 7,950 |
| එකතුව | 288,729 | 46,853 | 335,582 | 15,460 |
| 2015/16 මහ | 91,785 | 40,196 | 131,981 | 5,139 |
| 2016 යල | 11,054 | 14,384 | 25,438 | 1,056 |
| එකතුව | 102,839 | 54,580 | 157,419 | 6,195 |
| මුළු එකතුව | 911,622 | 206,369 | 1,117,991 | 40,358 |

මූලාශ්‍රය : වී අලෙවි මණ්ඩලය

12.15 වගුව | පෞද්ගලික අංශයට වී මිල දී ගැනීම සඳහා ලබා දුන් ණය - 2016

| බැංකුව | 2015/16 මහ | | 2016 යල | | එකතුව | |
|---------------------------|-------------|------------------------|-------------|------------------------|-------------|------------------------|
| | ණය සංඛ්‍යාව | මුළු මුදල (රු. මිලියන) | ණය සංඛ්‍යාව | මුළු මුදල (රු. මිලියන) | ණය සංඛ්‍යාව | මුළු මුදල (රු. මිලියන) |
| මහජන බැංකුව | 130 | 1,141.00 | 106 | 1,955.00 | 236 | 3,096.00 |
| ලංකා බැංකුව | 400 | 15,524.45 | 377 | 11,552.15 | 777 | 27,076.60 |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 4 | 29.7 | 44 | 141.25 | 48 | 170.95 |
| රාජ්‍ය බැංකුවල එකතුව | 534 | 16,695.15 | 527 | 13,648.40 | 1061 | 30,343.55 |
| කොමර්ෂල් බැංකුව | 45 | 137.43 | 88 | 1,561.15 | 133 | 1,698.58 |
| සම්පත් බැංකුව | 179 | 2,782.70 | 186 | 2,824.20 | 365 | 5,606.90 |
| ඩී.එල්.සී.සී. බැංකුව | 21 | 817.7 | 16 | 455.75 | 37 | 1,273.45 |
| සෙලාන් බැංකුව | 132 | 325.97 | 84 | 490.39 | 216 | 816.36 |
| ජාතික සංවර්ධන බැංකුව | 97 | 732.36 | 102 | 725.23 | 199 | 1,457.59 |
| හැටන් නැෂනල් බැංකුව | 137 | 1,259.50 | 117 | 1,187.20 | 254 | 2,446.70 |
| පෞද්ගලික බැංකුවල එකතුව | 611 | 6,055.66 | 593 | 7,243.92 | 1204 | 13,299.58 |
| මුළු එකතුව | 1145 | 22,750.81 | 1120 | 20,892.32 | 2265 | 43,643.13 |

මූලාශ්‍රය : අදාළ බැංකු

2016 වර්ෂය තුළ රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකු ද රු. මිලියන 43,643 ක් වටිනා ඔඩිපණ ණය ලබා දීමෙන් පෞද්ගලික අංශයේ වී මිල දී ගැනීමට සහාය දක්වන ලදී. 2015 වර්ෂයේ දී ලබා දුන් රු. මිලියන 34,440 ක මුදලට සාපේක්ෂව මෙය සියයට 27 ක පමණ වැඩි වීමකි. 2015/16 මහ කන්නයේ සැලකිය යුතු ඉහළ අස්වැන්නත්, සංශෝධිත රජයේ සහතික වී මිලක් මධ්‍යයේ වුවද පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි වීම ගොවියාට සාධාරණ මිලක් සහතික කිරීමේ කාර්යයට පහසුවක් විය.

2016 වර්ෂය තුළ පෞද්ගලික අංශයට ලබා දුන් සමස්ත ඔඩිපණ ණය ප්‍රමාණයෙන් සියයට 70 ක් පමණ වූ විශාල ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවලින් ලබා දී තිබුණි. ඉතිරි සියයට 30 ක පමණ ප්‍රමාණය පෞද්ගලික බැංකුවලින් ලබා දී ඇත. තවද, ලබා දුන් ණය සංඛ්‍යාව 2015 දී ලබා දුන් 1,831 ක ප්‍රමාණයේ සිට 2016 දී 2,265 දක්වා වැඩි සංඛ්‍යාවක් වීමෙන් පෞද්ගලික අංශයේ වී මිල දී ගන්නන්ගේ වැඩි වූ දායකත්වයක් පෙන්නුම් කරයි.

12.6.2 ලෝක ආහාර වැඩසටහනට සහල් පරිත්‍යාග කිරීම.

2016 වර්ෂයේ දී ලෝක ආහාර වැඩසටහනට සහල් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. 2014 අයවැය යෝජනාවක් අනුව ශ්‍රී ලංකා රජය විසින් මෙය සිදු කරන ලදී. ඒ අනුව, ලෝක ආහාර සංවිධානය අතීතයේ දී ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ පෑ අවස්ථාවන්වල දී දක්වන ලද සහයෝගය ඇගයීමක් ලෙස ලෝක ආහාර සංවිධානය වෙත සහල් මෙ.ටො. 50,000 ක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාව එකඟ විය. තවද, ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක ආහාර සංවිධානයේ සහනලාභියෙකු වීම වෙනුවට වාණිජ සැපයුම්කරුවකුගේ තත්ත්වයට උසස් කිරීම ද අරමුණු කරන ලදී.

ලෝක ආහාර සංවිධානයට සහල් ප්‍රදානය කිරීමේ වැඩසටහන කොටස් දෙකකින් යුක්ත විය. එනම්, දේශීය වැඩසටහන සහ අන්තර්ජාතික වැඩසටහන වශයෙනි. සමස්ත ප්‍රදානය වූ සහල් මෙ.ටො. 50,000 කින් මෙ.ටො. 10,000 ක් දේශීය වැඩසටහන අරමුණු කර තිබූ අතර එය "ශ්‍රී ලංකා මානුෂීය සහයෝගීතාව" ලෙස නම් කෙරුණි. ඉතිරි සහල් මෙ.ටො. 40,000 ක ප්‍රමාණය ලෝක ආහාර සංවිධානයේ ආධාර බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවෙන් පිටත වූ ලෝක ආහාර සංවිධානයේ සාමාජික රටවල් සඳහා ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, 2016 අවසන් වන විට රජය විසින් ලෝක ආහාර සංවිධානයේ දේශීය වැඩසටහන සඳහා සහල් මෙ.ටො. 6,341 ක් ප්‍රදානය කරන තිබුණි.

12.6.3 ජීවන වියදම් කළමනාකරණය කිරීම.

2016 වර්ෂය මැද භාගය වන විට ඇති වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ නැඹුරුතාවයට පිළියමක් ලෙස රජය විසින් මහජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයාට දැරිය හැකි මිලක් තහවුරු කරමින් පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහසයක් සඳහා 2016.07.14 වන දින සිට බලපැවැත්වෙන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.

ජීවන වියදම අඩු කිරීමට සහාය දැක්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාරිභෝගිකයාට ලබා දුන් සහන තවදුරටත් පුළුල් කරමින් 2017 අයවැය මඟින් මිල ගණන් තවදුරටත් අඩු කරන ලදී. ඒ අනුව, මුං ඇට මිල කි. ග්‍රෑම් එකක් සඳහා රු. 15/- කින් ද, පරිප්පු මිල කි. ග්‍රෑම් එකක් සඳහා රු. 10/- කින් ද, අර්තාපල් මිල කි. ග්‍රෑම් එකක් සඳහා රු. 5/- කින් ද, හාල්මැස්සන් මිල කි. ග්‍රෑම් එකක් සඳහා රු. 5/- කින් ද, සීනි මිල කි. ග්‍රෑම් එකක් රු. 5/- කින් ද, භූමිතෙල් මිල ලීටරයක් සඳහා රු. 5/- කින් ද ලෙස පැවති සහනදායී මිල ගණන් තවදුරටත් පහත හෙලන ලදී.

12.16 වගුව | අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල

| # | ආහාර ද්‍රව්‍ය | උපරිම සිල්ලර මිල (රු.) |
|----|---|---------------------------------|
| 1 | මයිසූර් පරිප්පු | කි. ග්‍රෑම් එකක් රු. 169/- |
| 2 | වියළි හාල් මැස්සන් (ආනයනික - තායිලන්ත) | කි. ග්‍රෑම් එකක් රු. 495/- |
| | වියළි හාල් මැස්සන් (ආනයනික - ඩුබායි) | කි. ග්‍රෑම් එකක් රු. 410/- |
| 3 | කඩල | කි. ග්‍රෑම් එකක් රු. 260/- |
| 4 | මුං ඇට | කි. ග්‍රෑම් එකක් රු. 220/- |
| | | ග්‍රෑම් 425 ක ඉද්ධ බර රු. 140/- |
| | | ග්‍රෑම් 280 ක දියර රහිත බර |
| 5 | ටින් මාළු (ආනයනික) | ග්‍රෑම් 155 ක ඉද්ධ බර රු. 70/- |
| | | ග්‍රෑම් 105 ක දියර රහිත බර |
| 6 | සුදු සීනි | කි. ග්‍රෑම් එකක් රු. 95/- |
| 7 | තිරිඟු පිටි | කි. ග්‍රෑම් එකක් රු. 87/- |
| 8 | සම්පූර්ණ යොදය සහිත කිරිපිටි - ආනයනික | |
| | ග්‍රෑම් 400 | රු. 325/- |
| | කි. ග්‍රෑම් 1 | රු. 810/- |
| 9 | සම්පූර්ණ යොදය සහිත කිරිපිටි - දේශීය | |
| | ග්‍රෑම් 400 | රු. 295/- |
| | කි. ග්‍රෑම් 1 | රු. 735/- |
| 10 | අධි ශීත කළ හෝ ශීත කළ කුකුල් මස් (සම්පූර්ණ කුකුළා) | |
| | සම සහිත | කි. ග්‍රෑම් එකක් රු. 410/- |
| | සම රහිත | කි. ග්‍රෑම් එකක් රු. 810/- |
| 11 | අර්තාපල් - ආනයනික | කි. ග්‍රෑම් එකක් රු. 120/- |
| 12 | බී ලුණු - ආනයනික | කි. ග්‍රෑම් එකක් රු. 78/- |
| 13 | වියළි මිරිස් (කුඩු නොකළ හෝ නොඇඹරූ) | කි. ග්‍රෑම් එකක් රු. 385/- |
| 14 | කරවල - කට්ටා | කි. ග්‍රෑම් එකක් රු. 1,100/- |
| | කරවල - සාලයා | කි. ග්‍රෑම් එකක් රු. 425/- |
| 15 | සස්ටන් ග්‍රෑම් 400 | රු. 1,500/- |
| 16 | උම්බලකඩ | කි. ග්‍රෑම් එකක් රු. 1,500/- |

මූලාශ්‍රය : පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

12.6.4 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහල් ආනයනය කිරීම.

2016 යලි කන්නය තුළ රටේ පැවති නියං තත්ත්වය සමඟ සහල් හිඟයක් අපේක්ෂා කරන ලදී. ඒ අනුව, වෙළඳපොළෙහි සහල් මිල ඉහළ යාමක් ඇති කිරීම සඳහා වූ මිල හැසරවීමක් සිදු වන බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය මත ඇති විය හැකි වූ සහල් හිඟයට මුහුණ දීමට සහ රට පුරා විවෘත වෙළඳපොළෙහි සහල්වල සිල්ලර මිල ස්ථාවර කිරීම සඳහා රජය මැදිහත් වීමෙන් සහල් ආනයනය දිරිමත් කරන ලදී.

සහල් ආනයනයට පහසුකම් සැලසීම සඳහා 2017.01.07 දින සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මත මෙහෙක් පනවා තිබූ සියළුම බදු ඉවත් කරමින් ඒ වෙනුවට කි. ග්‍රෑම් එකක් සඳහා රු. 15/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක්

පනවන ලදී. සමස්ත සහල් ආනයන ප්‍රමාණය මෙ.ටො. 250,000 කට සීමා කරමින් පෞද්ගලික අංශයේ සියළුම ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර දෙන ලදී. සහල් ආනයනය මත පැනවූ කි. ග්‍රැම් එකක් සඳහා රු. 15/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2017.02.28 දින සිට ක්‍රියාත්මක වන පරිදි කි. ග්‍රැම් එකක් සඳහා රු. 5/- ක් දක්වා පහත හෙලන ලදී. පසුව මෙම සහනය 2017 මැයි මස අවසානය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලදී. 2017 පෙබරවාරි 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි සම්බා සහල් කිලෝවක් සඳහා රු. 80/- ක්, නාඩු සහල් කිලෝවක් සඳහා රු. 72/- ක් සහ කැකුලු සහල් කිලෝවක් සඳහා රු. 70/- ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී. 2017.02.17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා සම්බා සහල් කිලෝවක් රු. 90/- ක්, නාඩු සහල් කිලෝවක් රු. 80/-, ක් සහ කැකුලු සහල් කිලෝවක් රු. 78/- ක් ලෙස වෙනමම උපරිම සිල්ලර මිලක් නියම කරමින් සහල් වල උපරිම සිල්ලර මිල සංශෝධනය කළ අතර ආනයනික සහල් මත පනවා තිබූ උපරිම සිල්ලර මිල නොවෙනස්ව පැවතුණි. ඒ අනුව, 2017.03.30 වන විට ආනයනය කරන ලද මුළු සහල් ප්‍රමාණය මෙ.ටො. 254,196 කි.

තවද, සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) හරහා සහල් කර ලංකා සතොස අලෙවි සැල් මඟින් රට පුරා බෙදා හැරීමට වී අලෙවි මණ්ඩලය මෙ.ටො. 10,000 ක් බැගින් වූ තොග ලෙස වී මෙ.ටො. 20,000 ක් සතොස වෙත නිකුත් කරන ලදී. ඒ අනුව, සහල් හිඟයකින් තොරව දැරිය හැකි මිලකට වෙළඳපොළේ සහල් සුලභ කිරීමට රජයට හැකි විය.

12.7. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම.

12.7.1 සාධාරණ මිලකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නිෂ්පාදන සඳහා සුපිරි වෙළඳ සැල්වල ප්‍රමුඛ රාක්කවල ඉඩ ලබා දීම.

2016 අයවැය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නිෂ්පාදකයින් ප්‍රචාරණය සඳහා මූල්‍ය පහසුකම් නොමැතිකමින් දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් ඒ අනුව, සුපිරි වෙළඳ සැල්වල ප්‍රමුඛ රාක්කවල තම නිෂ්පාදන ප්‍රදර්ශනය කර ගත නොහැකි වන බවත් හඳුනා ගෙන ඇත. එම නිසා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා රාක්කවල ප්‍රමුඛ ඉඩකඩ ලබා දීම 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට කාර්ගිල්ස් හා කීල්ස් වැනි සුපිරි වෙළඳ සැල්වල රාක්කවල ඉඩ ලබා ගැනීමේ අවස්ථා සලසන ලදී.

12.7.2 මල් වගා කර්මාන්තය සම්බන්ධ අයවැය යෝජනා

මල් වගා කර්මාන්තය සඳහා ලෝකයේ ඉල්ලුම ඉහළ යෑමේ නැඹුරුවක් දක්නට ලැබේ. කෙසේ වුවද, මේ වන විට ලෝක අවශ්‍යතාව සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය

සියයට දශම දෙකක් පමණි. තවද, මල් සඳහා ඇති දේශීය ඉල්ලුම ද වැඩි වන බව පෙනී යයි. ඒ නිසා මල් වගා කර්මාන්තය පුළුල් කිරීම සඳහා රට තුළ ඉහළ විභවයක් පවතින බැවින් ඉහළ ආදායම් ඉපයීමට හා රැකියා අවස්ථා ඇති කිරීම සඳහා අවස්ථාව පවතී. මෙම විභවයන් හඳුනා ගනිමින්, 2017 අයවැය මඟින් මල් තවාන් 2,000 ක් ස්ථාපිත කිරීම දිරිගන්වමින් රජය මඟින් සියයට 50 ක පොළී සහනාධාරයක් යටතේ ණය ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය ප්‍රවලිත කිරීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීමේ මූලාරම්භයක් වනු ඇත.

12.7.3 ගබඩා ඉදි කිරීම තුළින් ගුදම් පහසුකම් සැලසීම.

ලෝක බැංකුවේ සහාය ඇතිව රජය විසින් ආරම්භ කිරීමට යෙදුනු නවීන පහසුකම්වලින් යුතු ගබඩා සංකීර්ණ මඟින් අස්වනු නෙලන කාලය තුළ දී ගොවීන් හට ගුදම් පහසුකම් මෙමඟින් සැලසීමට කටයුතු කෙරේ. ඒ අනුව, කෘෂිකාර්මික දිස්ත්‍රික්කයන් තුළ මෙම ඉදි කිරීම් කරනු ලබන අතර මෙමඟින් වී, බඩඉරිඟු, සෝයා බෝංචි, තල, උඳු, ගම්මිරිස් මෙන්ම රටකපු සඳහා ගබඩා කිරීමට පහසුකම් සැලසේ. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ එසේ ගබඩා කරන ලද භාණ්ඩ සුදකුම් ලෙස තබා ගනුදෙනු කළ හැකි මූල්‍යකරණ ලදුපතක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. ඒ අනුව, අනුරාධපුර, මොණරාගල සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුනෙහි ගබඩා තුනක් ඉදි කර ඇති අතර එහි මුළු ධාරිතාව මෙ.ටො. 24,000 ක් පමණ වේ.

2016 වර්ෂය තුළ දී උපුල්දෙණිය ගබඩා සංකීර්ණයෙහි ගොවීන් 150 දෙනෙකු තම බෝග ගබඩා කරන ලද අතර එයින් 80 දෙනෙක් රු. මිලියන 6.6 ක මුදලක් මෙම ලදුපත සුදකුම් ලෙස තබා කෙටිකාලීන ණය පහසුකම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ලබා ගෙන ඇත. මෙම කාල සීමාව තුළ දීම බුත්තල ගබඩා සංකීර්ණයේ ගොවීන් 34 දෙනෙකු තම බෝග ගබඩා කරන ලද අතර එයින් 14 දෙනෙකු රු. මිලියන 1.5 ක මුදලක් කෙටි කාලීන ණය පහසුකම් ලෙස ලබා ගෙන ඇත.

2016 දෙසැම්බර් 31 වන විට උපුල්දෙණිය ගබඩාවේ ධාන්‍ය වර්ග 5 ක් ගබඩා කර තිබූ අතර එයින් ප්‍රධාන වශයෙන් වී (මෙ.ටො. 230.6), සෝයා බෝංචි (මෙ.ටො. 94.9), බඩඉරිඟු (මෙ.ටො. 68.7), සහ තල (මෙ.ටො. 24.9) වේ. අස්වනු නෙලන කාලයේ දී අදාළ ප්‍රදේශයන්හි ගොවීන් මෙසේ සපයා ඇති ගබඩා පහසුකම් ප්‍රයෝජනයට ගන්නා අතර මිල ස්ථායී වූ අවස්ථාවේ දී ඔවුන් ඒවා විකිණීමට කටයුතු කරයි.

ගබඩා කරන ලද මුළු අස්වනු තොගයේ වටිනාකම රු.

20,447,750.20 ක් වන අතර එය විකුණන අවස්ථාවේ දී මුළු වටිනාකම රු. 24,923,803.75 ක් විය. මේ අනුව ගොවීන් හට රු. 4,476,053.55 ක ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි වී තිබේ. මෙම අස්වනු තොගය සඳහා ගුදම් ගාස්තු වශයෙන් රු. 457,174.54 ක් සහ පිරිසිදු කිරීමේ ගාස්තු වශයෙන් රු. 210,428.30 ක මුදලක් ලබා ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ලබා ගෙන ඇති ප්‍රගතිය නිසා රජය විසින් තවත් මෙවන් ගබඩා සංකීර්ණ 3 ක් ඉදි කිරීමට යෝජනා කරයි. එනම්, පොළොන්නරුව, කිලිනොච්චිය, හා රත්නපුර දිස්ත්‍රික්කයන් වේ. මෙම යෝජනා ගබඩා සංකීර්ණ 3 හි ඉදි කිරීම් 2016 අයවැය යෝජනා අනුව සිදු වේ.

12.17 වගුව | අලෙවිකරණ ආදායම් වාර්තාව - රජයේ ධාන්‍ය ගබඩාව - උපුල්දෙණිය - 2016.12.31 දිනට

| ධාන්‍ය වර්ගය | ප්‍රමාණය (මෙ.ටො.) | ගබඩා කළ පසු වටිනාකම (රු.) | අලෙවි කළ පසු වටිනාකම (රු.) | දළ වටිනාකම (රු.) | ගබඩා ගාස්තු (රු.) | පොලීසක් මළ ගාස්තු (රු.) | පිරිසිදු කිරීමේ ගාස්තු (රු.) | ඉද්ධ වටිනාකම (රු.) |
|--------------|-------------------|---------------------------|----------------------------|------------------|-------------------|-------------------------|------------------------------|--------------------|
| බඩඉරිඟු | 65 | 2,258,279 | 3,045,442 | 787,163 | 29,432 | 24,542 | | 733,189 |
| වී | 231 | 6,751,718 | 8,963,171 | 2,211,453 | 200,739 | 117,020 | | 1,893,695 |
| තල | 25 | 3,370,370 | 3,898,703 | 528,333 | 148,135 | 14,025 | | 366,173 |
| සෝයා බෝංචි | 95 | 8,067,384 | 9,016,488 | 949,104 | 78,869 | 95,220 | 210,428 | 949,104 |
| එකතුව | 415 | 20,447,750 | 24,923,804 | 4,476,054 | 457,175 | 250,807 | 210,428 | 3,942,161 |

මූලාශ්‍රය : රජයේ ධාන්‍ය ගබඩාව, උපුල්දෙණිය

12.8. සත්ත්ව නිෂ්පාදන අංශයේ සංවර්ධනය

12.8.1 කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය

ශ්‍රී ලංකාවේ කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය පාරිභෝගිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට වැදගත් දායකත්වයක් ලබා දේ. ශ්‍රී ලංකාව කුරුලු උණ රෝගය නොපැතිරුනු රටක් වශයෙන් අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී මෙම ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සතුටුදායක මට්ටමක පවතී. තවද, පශු සම්පත් ක්ෂේත්‍රයේ නව තාක්ෂණික දියුණුව නිසා වෙළඳපොල තරඟකාරීත්වය හා ඵලදායීත්වය ද ඉහළ ගොස් ඇත.

පවත්නා දත්ත අනුව, කුකුල් මස් නිෂ්පාදනය 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙ.ටො. 104,160 සිට මෙ.ටො. 173,830 දක්වා අනුපිළිවෙලින් වර්ධනය වී ඇත.

පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය ඉහළ යෑම, කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන සුලභතාවය වර්ධනය වීම හා

වෙළඳපොලේ පවත්නා මාළු ඇතුළු අනෙකුත් ප්‍රෝටීනමය ආහාර ආදේශන සමඟ සැසඳීමේ දී සාපේක්ෂව මිල ගණන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන්ගේ කුකුල් මස් හා බිත්තර පාරිභෝජනය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදනයන් ආරක්ෂා කිරීම සහ වෙළඳපොලෙහි සාධාරණ මිල ගණන් යටතේ කුකුල් මස් සැපයීම සඳහා කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයට සහනදායී බදු අනුපාත යටතේ බඩඉරිඟු ආනයනය කිරීම සඳහා රජය මඟින් බලපත්‍ර නිකුත් කිරීමෙන් සහන සලසා ඇත. කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදකයින්ට වෙළඳපොල අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් එම ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවා ගැනීමට අවස්ථාව සකසා දීම සඳහාත් විවෘත වෙළඳපොලේ තරඟකාරී මිල ගණන් යටතේ කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට අවස්ථාව සකසා දීම සඳහා කුකුල් මස් සඳහා වූ පාලන මිල ඉවත් කරන ලදී.

2016 වර්ෂය තුළ දේශීය බඩඉරිඟු ගබඩාකරුවන් බඩඉරිඟු මෙ.ටො. 67,000 ක් පමණ ඉහළ මිලක් බලාපොරොත්තුවෙන් ගබඩා කර තබා ගන්නා ලද අතර, රජය ඔවුන්ට සාධාරණ මිලක් ලබා දීම තහවුරු කිරීම සඳහා මෙම තොගය සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා දැරිය හැකි මිලකට සැපයීමට මැදිහත් වන ලදී. ඒ අනුව, මෙම බඩඉරිඟු තොගය කි. ග්‍රෑම් එකක් රු. 52.50 ක මිලකට මිල දී ගෙන කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ අරමුණින් කි. ග්‍රෑම් එකක් රු. 45.00 ක මිලකට කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදකයින්ට ලබා දෙන ලදී. රජය කි. ග්‍රෑම් එකක් සඳහා වූ රු. 7.50 ක වෙනස සහනාධාරයක් වශයෙන් ලබා දෙන ලදී. සත්ත්ව ආහාර වෙළඳපොලේ වාර්ෂික බඩඉරිඟුඅවශ්‍යතාවය සලකා බලා කුකුල් ගොවිපල ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟය සපුරාලීම සඳහා 2016

12.18 වගුව | දේශීය කුකුල් මස් හා බිත්තර නිෂ්පාදනය

| වර්ෂය | කුකුල් මස් නිෂ්පාදනය | | බිත්තර නිෂ්පාදනය | |
|-------|---------------------------|---------------------|----------------------|----------------|
| | ඇස්තමේන්තුව (මෙ.ටො. '000) | සත්‍ය (මෙ.ටො. '000) | ඇස්තමේන්තුව (මිලියන) | සත්‍ය (මිලියන) |
| 2010 | අදාළ නැත. | 104.16 | අදාළ නැත. | 1384.80 |
| 2011 | අදාළ නැත. | 116.76 | අදාළ නැත. | 1711.22 |
| 2012 | අදාළ නැත. | 137.39 | අදාළ නැත. | 2278.72 |
| 2013 | 142.99 | 144.54 | 2077.69 | 2074.94 |
| 2014 | 143.37 | 150.32 | 2086.31 | 2232.02 |
| 2015 | 160.57 | 164.45 | 2203.00 | 2294.08 |
| 2016 | 168.41 | 173.83 | 2187.00 | 2204.17 |

මූලාශ්‍රය : සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

වර්ෂයේ බඩඉරිඟු කි. ග්‍රෑම් එකක් රු. 10.00 ක විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් යටතේ බඩඉරිඟු මෙ.ටො. 72,200 ක් ආනයනයට බලපත්‍ර ලබා දෙන ලදී.

12.8.2 කිරි නිෂ්පාදන අංශය

ග්‍රාමීය ආර්ථිකයේ නැගී එන අංශයක් ලෙස කිරි නිෂ්පාදන අංශය හඳුනාගෙන ඇත. එය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, විධකියාව හා දරිද්‍රතා මට්ටම අඩු කිරීම, අඩු ආදායම්ලාභී කුටුම්භයන්හි පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැගීම සඳහා ඉතා වැදගත් කර්යයභාරයක් ඉටු කරනු ලබයි. රට තුළ විශාල කිරි නිෂ්පාදන වෙළඳපොළක් පැවතුන ද දේශීය කිරි නිෂ්පාදයන්හි සමස්ත කිරි අවශ්‍යතාවය සපුරාලීම ප්‍රමාණවත් නොවීම නිසා මුළු කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අවශ්‍යතාවයෙන් සියයට 55 ක පමණ ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. මෙම පසුබිම මත රජය විසින් රට තුළ දේශීය කිරි කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. ජාතික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා කිරි ආනයනය මත වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් සහ දේශීය වෙළඳපොළ තුළ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි වාණිජ මට්ටමේ කිරි කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ ප්‍රතිපත්ති, අමු කිරි මිල තීරණය කිරීම, වෙළඳ හා තීරුබදු ප්‍රතිපත්ති, මෑත කාලවකවානුව තුළ හඳුන්වා දෙන ලදී.

2016 අයවැය යෝජනාවලට අනුව, දේශීය කිරිපිටි නිෂ්පාදන දිරිමත් කිරීම හා පාරිභෝගිකයින්ට සහන මිලකට කිරිපිටි ලබා දීමේ අරමුණින් දේශීය කිරිපිටි මිල අඩු කරන ලදී. මෙම මිල පහත හෙළීමට සමගාමීව, දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව මිල සහනාධාරයක් ලබා දෙන ලදී. ඒ අනුව, දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ (පුද.) සමාගම හා පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රෑම් 400 හා කිලෝ ග්‍රෑම් 1 හි කිරිපිටි පැකට් එකක මිල පහත හෙළන ලද අතර

2016 වර්ෂය තුළ එම සමාගම් සඳහා ප්‍රතිපූර්ණය කරන ලද මුදල පහත දැක්වේ.

12.19 වගුව | 2016 වර්ෂය තුළ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් වෙත ප්‍රතිපූර්ණය කරන ලද මුදල


| සමාගම | ඒකකය | වෙළඳපොළ මිල (රු.) | අයවැය මත පදනම්වු විකුණුම් මිල (රු.) | සහනාධාර මිල මිල (රු.) |
|-----------------------------|--------------|-------------------|-------------------------------------|-----------------------|
| මිල්කෝ (පුද.) සමාගම | ග්‍රෑම්. 400 | 320 | 295 | 234,191,350 |
| පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම | කි.ග්‍රෑම්.1 | 790 | 735 | 7,172,000 |
| පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම | ග්‍රෑම්. 400 | 325 | 295 | 200,714,670 |
| සමාගම | කි.ග්‍රෑම්.1 | 810 | 735 | 41,079,675 |

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

ඉහත දැක්වෙන පරිදි, 2016 වර්ෂය තුළ රජය විසින් රු. මිලියන 483 ක් දේශීය කිරි නිෂ්පාදකයින් සඳහා මිල සහනාධාර ගෙවීමට වැය කර ඇත. එයට අමතරව, 2017 වර්ෂය සඳහා රු. මිලියන 650 ක් මෙම අරමුණ සඳහා වෙන් කර ඇත.

දේශීය කිරිපිටි වලට සාපේක්ෂව ආනයනික කිරිපිටි ද දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 55 ක් සපුරාලන හෙයින් දේශීය කිරි කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු මට්ටමක බලපෑමක් ඇති කරයි. වාර්ෂික කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙ.ටො. 80,000 ක් පමණ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා රටට ආනයනය කළ යුතු වේ. දේශීය කිරි පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් කිරිපිටි වලට උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් ගෝලීය මිල උච්චාවචනයන්ට සාපේක්ෂව දේශීය කිරිපිටි වල මිල වෙනස් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දී නොමැත. ඒ අනුව, කිරිපිටි ආනයනකරුවන්ගේ ඉල්ලීම මත 2016 වර්ෂය තුළ කිරිපිටි වලට අදාළ ආනයනික බදු අනුපාතයන් අවස්ථා කිහිපයක දී සංශෝධනය කළ අතර රූප සටහන 12.10 හි දක්වා ඇති පරිදි ආසන්නතම මිල සංශෝධනය 2016 දෙසැම්බර් මාසයේ දී සිදු කරන ලදී.

12.10 රූපසටහන | කිරිපිටි වලට අදාළ ගෝලීය මිල (2014 ජූනි සිට 2017 ජනවාරි දක්වා)



සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව රට තුළ ඉහළ කිරි අස්වැන්නක් සහිත සතුන්ගේ උභයතාවයක් පවතින අතර වාණිජ ඒකකයක් වශයෙන් තිරසාර කිරි නිෂ්පාදන මට්ටම වන දිනකට ලීටර් 20 කට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ රට තුළ ඇති 20,000 ක් පමණ වන ගොවිපල සංඛ්‍යාවෙන් සියයට 4 ක් පමණක් වේ. දැනටමත් 4,500 ක් පමණ කිරි ඵලදෙනුන් මෙරටට ආනයනය කර ඇතත් මෙම අවශ්‍යතාවය සපුරාලීමට එය ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවීම හා රට තුළ ඉහළ කිරි අස්වැන්නක් සහිත සතුන් වැඩි කිරීමේ අරමුණින් රජය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර, එහි පළමු අදියරේ දී ඉහළ කිරි අස්වැන්නක් සහිත කිරි ඵලදෙනුන් 5,000 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට සහ දෙවන අදියරේ දී කිරි ඵලදෙනුන් 15,000 ක් ආනයනය කිරීමටත් බලාපොරොත්තු වේ. මෙම ආනයනික සතුන් සඳහා නව ගොවිපලවල ආරම්භක පිරිවැය අධික වීමත් සැලකිය යුතු ලාභයක් නොලැබීමත් සලකා බලා මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබන පෞද්ගලික ආයෝජකයින්ට හෝ ගොවීන්ට මූල්‍ය සහන වැඩසටහනක් යටතේ සහාය ලබා දීමට ද රජය බලාපොරොත්තු වේ.

12.8.3 කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය

මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය (CSDDL) අවම වශයෙන් කිරි ඵලදෙනුන් 25 ක් සහිත මෙගා ගොවිපලවල් 1,000 ක් ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වාණිජ මට්ටමේ කිරි නිෂ්පාදනය සඳහා දිරිමත් කිරීමේ අරමුණින් 2013 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. මේ යටතේ මධ්‍ය පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා කිරි නිෂ්පාදන කටයුතු සඳහා සියයට 6 ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා දෙන අතර රජය මඟින් සියයට 6 ක පොළී

සහනාධාරයක් තෝරාගත් සහභාගීත්ව මූල්‍ය ආයතන 13 ක් සඳහා ගෙවනු ලබයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රු. මිලියන 25 ක් දක්වා ණය ප්‍රදානය කරනු ලබන අතර මාස 6 ක සහන කාලයක් ඇතුළත්ව ණය ආපසු ගෙවීමේ සහන කාලය වසර 5 කි. මෙම ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ විශේෂ ඉල්ලීම මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ගොවිපලක අවම කිරි ඵලදෙනුන් සංඛ්‍යාව 07 ක් දක්වා 2014 වර්ෂයේ දී අඩු කරන ලදී. 2016.12.31 දිනට මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පහත පරිදි වේ.


12.20 වගුව | මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

| වර්ෂය | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | ණය ප්‍රමාණය (රු. මිලියන) | ගෙවනු ලැබූ සහනාධාරය (රු. මිලියන) |
|--------------|-----------------------|--------------------------|----------------------------------|
| 2013 | 60 | 202.2 | 1.8 |
| 2014 | 604 | 950.9 | 4.9 |
| 2015 | 1,424 | 1,227.77 | 80.1 |
| 2016 | 2,667 | 1,633.49 | 139.4 |
| එකතුව | 4,755 | 4,014.36 | 263.2 |

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමයට අදාළ පොළී අනුපාතය සියයට 8 සිට සියයට 6 දක්වා 2014 වර්ෂයේ අග දී අඩු කිරීම හේතුවෙන් පසුගිය වසර 2 තුළ දී ණය සඳහා ඉල්ලුම ඉහළ අගයක් ගෙන ඇත. 2016 වසර අවසන් වන විට කිරි ගොවීන් 4,755 ක් මේ යටතේ ප්‍රතිලාභ ලබා ගෙන ඇති අතර ප්‍රදානිත ණය මුදල රු. බිලියන 4 ද ඉක්මවයි. රජය විසින් පොළී සහනාධාර ලෙස රු. මිලියන 263 ක් සහභාගීත්ව මූල්‍ය ආයතන සඳහා 2016 දෙසැම්බර් අග වන විට ලබා දී ඇත.

12.11 රූපසටහන | මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ 2015 හා 2016 වර්ෂවල ලබා දුන් ණය සංඛ්‍යාව



2015 හා 2016 වර්ෂ තුළ දී නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ඉහළම ණය ප්‍රදානය වන රු. මිලියන 601 ක් ප්‍රදානය කර ඇති අතර, පිළිවෙලින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා හැටන් නැෂනල් බැංකුව විසින් රු. මිලියන 444 ක් හා රු. මිලියන 432 ක් ණය වශයෙන් ප්‍රදානය කර ඇත. රජයේ බැංකු වලට සාපේක්ෂව හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව හා කොමර්ෂල් බැංකුව සැලකිය යුතු ණය ප්‍රදානයන් මෙම කාල පරිච්ඡේදය තුළ කිරී නිෂ්පාදන අංශය වෙනුවෙන් ලබා දී ඇත.

12.9. අත්‍යවශ්‍ය බෝග සංවර්ධනය සඳහා සහාය ලබා දීම.

2017 - 2020 රාජ්‍ය ආයෝජන වැඩසටහනට අනුව, අතිරේක ආහාර බෝග උත්පාදනය මඟින් ඒවායේ නිෂ්පාදනය හා ඵලදායිතාවය ඉහළ නංවන අතරම ආහාර ද්‍රව්‍ය ආනයනය අවම කිරීම මඟින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය විසින් බොහෝ ක්‍රියාමාර්ග යෝජනා කර ඇත. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, මහා පරිමාණ කෘෂිකාර්මික කලාප ස්ථාපිත කිරීම හා සංවර්ධනය හා අගයදාම සංවර්ධනය ශක්තිමත් කිරීම මෙසේ මධ්‍යකාලීනව දියත් කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග වේ.

වර්තමානයේ, දේශීය වෙළඳපොළ සැපයුම ප්‍රමාණවත් නොවන නිසා බොහෝ අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර බෝග දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ආනයනය කිරීමට සිදුව ඇත. මෙම ක්ෂේත්‍ර බෝගයන්ගෙන්ද, බඩඉරඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු ලූනු හා මිරිස් සඳහා ප්‍රමුඛස්ථානයක් ලැබෙනුයේ එම බෝග ආනයනය මඟින් වාර්ෂිකව සැලකිය යුතු මට්ටමේ විදේශ විනිමය ප්‍රමාණයක් වැය වීම හේතුවෙනි. එම නිසා, රජය විසින් මෙම බෝගයන්හි ඵලදායිතාවය නංවාලීම සඳහා පොහොර සහනාධාර මුදල් ලබා දීම වැනි බොහෝ සහන තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. එසේම, රජය පහසුකම් සපයන්නෙකු හා නියාමකයෙකු වශයෙන් මෙකී අත්‍යවශ්‍ය බෝග සඳහා අවශ්‍ය විට සහතික මිලක් තහවුරු කිරීම හා බදු ප්‍රතිපත්තිය අනුගාමී ලෙස ගැලපීම මඟින් දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

12.9.1 අර්තාපල්

සාමාන්‍ය වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙ.ටො. 160,000 ක් පමණ වන අතර, මුළු අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණ දේශීයව නිපදවයි. අර්තාපල්, බදුල්ල හා නුවර එළිය යන දිස්ත්‍රික්කයන්හි මූලිකව වගා කෙරේ. රජය විසින් අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද 2016.07.22 වන දින සිට කිලෝවකට රු. 35/- ක් දක්වා ඉහළ නංවන ලද අතර එමඟින් දේශීය අර්තාපල් නිෂ්පාදිතය වෙළඳපොළ කරා එන විට දේශීය ගොවීන් රැක ගැනීම අරමුණු කර තිබේ. 2018 වර්ෂයේ දී අර්තාපල් ආනයනය සියයට 35 දක්වා අඩු කිරීම සඳහා වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 6,500 දක්වා

ඉහළ නැංවීම හා ඵලදායිතාව හෙක්ටයාරයට මෙ.ටො. 20 දක්වා ඉහළ නැංවීම ඉල්ලක කර ඇත.

12.9.2 ලොකු ලූනු

සාමාන්‍ය වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙ.ටො. 235,000 ක් පමණ වන අතර, සාමාන්‍ය වාර්ෂික නිෂ්පාදනය මෙ.ටො. 100,000 ක් පමණ වේ. ලොකු ලූනු, මාතලේ, අනුරාධපුරය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි මූලිකව වගා කෙරේ. රජය විසින් ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද 2016.07.22 වන දින සිට කිලෝවකට රු. 25/- ක් දක්වා ඉහළ නංවන ලද අතර එමඟින් දේශීය ලොකු ලූනු නිෂ්පාදිතය වෙළඳපොළ කරා එන විට දේශීය ගොවීන් රැක ගැනීම අරමුණු කර තිබේ. 2018 වර්ෂයේ දී ලොකු ලූනු නිෂ්පාදනය මෙ.ටො. 148,000 ක් දක්වා ඉහළ නැංවීම සඳහා වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 7,400 ක් දක්වා ඉහළ නැංවීම හා ඵලදායිතාවය හෙක්ටයාරයට මෙ.ටො. 20 දක්වා ඉහළ නැංවීමට අරමුණු කර තිබේ.

12.9.3 මිරිස්

සාමාන්‍ය වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙ.ටො. 30,000 ක් පමණ වන අතර එය දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලැබේ. කෙසේ වෙතත්, වාර්ෂික අවශ්‍යතාවය මෙ.ටො. 50,000 ක් පමණ වන විශාල මිරිස්වලින් සියයට 20 ක් පමණක් දේශීයව නිෂ්පාදනය කරනු ලැබේ. මිරිස්, අනුරාධපුරය, පුත්තලම හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි මූලිකව වගා කෙරේ. 2016 වර්ෂයේ දී, අඹරා කුඩු කරන ලද විශාල මිරිස් කිලෝවක් සඳහා විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද රු. 125/- ක් ලෙසද එසේ අඹරා කුඩු නොකරන ලද විශාල මිරිස් කිලෝවක් සඳහා විශේෂ වෙළඳ හාණ්ඩ බද්ද රු. 25/- ක් ලෙස ද පවත්වාගෙන යනු ලැබිණි. 2018 වර්ෂයේ දී, මිරිස් ආනයනය සියයට 50 ක් දක්වා අඩු කිරීම සඳහා වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 30,000 ක් දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇත.

12.9.4 සෝයා බෝංචි


මුළු වාර්ෂික සෝයා බෝංචි අවශ්‍යතාවය මෙ.ටො. 220,000 ක් වන අතර සාමාන්‍ය වාර්ෂික නිෂ්පාදනය මෙ.ටො. 22,250 ක් පමණ වේ. එම නිසා, වාර්ෂික සෝයා බෝංචි අවශ්‍යතාවයෙන් සියයට 90 ක් පමණ ආනයනය කෙරේ. සෝයා බෝංචි, "ත්‍රිපෝෂ" නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගනු ලබන අතර සාමාන්‍යයෙන් මහවැලි 'එච්' කලාපය, අනුරාධපුරය හා අම්පාර දිස්ත්‍රික්කයන්හි වගා කෙරේ. 2018 වර්ෂයේ දී, සෝයා බෝංචි ආනයනය සියයට 70 දක්වා අඩු කිරීම සඳහා වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 42,175 දක්වා ඉහළ නැංවීම හා ඵලදායිතාවය හෙක්ටයාරයට මෙ.ටො. 2 ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඇත.

12.9.5 බඩඉරිඟු

සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් බඩඉරිඟු භාවිතා කරනු ලබන අතර මේ වන විට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො. 400,000 ක් පමණ වේ. බඩඉරිඟු, අනුරාධපුරය, මොණරාගල, බදුල්ල හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි මූලිකව වගා කරනු ලබන අතර දේශීය

බඩඉරිඟු නිෂ්පාදනය දළ වශයෙන් මෙ.ටො. 250,000 ක් පමණ වේ. 2018 වර්ෂයේ දී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීමට අපේක්ෂා කරනු ලබන අතර, ඒ සඳහා වගා ඉලක්කය හෙක්ටයාර 110,000 දක්වා ඉහළ නැංවීමට හා ඵලදායීතාවය හෙක්ටයාරයට මෙ.ටො. 5 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

12.1 සිතියම | 2016 වර්ෂයේ බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ලොකු දුනු හා මිරිස් යන බෝගයන්හි නිෂ්පාදනය (මෙ.ටො.)



මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

12.10. ඉලක්කගත කණ්ඩායම් සඳහා වූ විශේෂ දිරි දීමනා

12.10.1 ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන විශේෂ පොළී අනුපාතිකය

තම තරුණ අවධිය රටෙහි සංවර්ධනය වෙනුවෙන් වැය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මූල්‍යමය අතින් ශක්තිමත් හා සුරක්ෂිත විශ්‍රාම දිවියක් ලඟා කර දීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොළී අනුපාතයක් ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තම සමස්ත ස්ථාවර තැන්පතු වටිනාකම රු. මිලියන 1 හෝ ඊට අඩු වන ලෙස තනි පුද්ගල පදනම මත තැන්පත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම සියයට 15 ක් වන විශේෂ වාර්ෂික පොළී අනුපාතය ලැබීමට සුදුසුකම් ලබයි. එමෙන්ම, මෙම යෝජනාව ක්‍රියාවට නැංවීමේ දී අදාළ බැංකුවලට තම සාමාන්‍ය පොළී අනුපාතයට අමතරව දැරීමට සිදුවන අතිරේක පිරිවැය කාරක පදනම මත මහා භාණ්ඩාගාරය විසින් එම බැංකු වෙත ප්‍රතිපූර්ණය කරනු ලබයි.

මෙම වැඩසටහන 2016 වර්ෂයේ දී ද සාර්ථකව ක්‍රියාත්මක කරන ලද අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් අමතර පොළීය වෙනුවෙන් වූ ප්‍රතිපූර්ණ කළ යුතු රු. මිලියන 14,618 ක පමණ මුදල් ප්‍රමාණයක් සඳහා ඉල්ලීම් අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් රජය වෙත ඉදිරිපත් කර ඇත.

12.21 වගුව | 2016 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් විශේෂ පොළී යෝජනා ක්‍රමය

| විස්තරය | ප්‍රතිලාභීන් සංඛ්‍යාව | ප්‍රතිපූර්ණය කළ මුදල (රු.) |
|--------------|-----------------------|----------------------------|
| 1 කාර්තුව | 401,765 | 4,590,898,130.52 |
| 2 කාර්තුව | 421,728 | 4,445,488,474.77 |
| 3 කාර්තුව | 423,461 | 3,061,407,261.56 |
| 4 කාර්තුව | 431,609 | 2,520,150,309.17 |
| එකතුව | | 14,617,944,176.02 |

මූලාශ්‍රය : සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

තවද, බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තම සමස්ත ස්ථාවර තැන්පතු වටිනාකම රු. මිලියන 1.5 ක් හෝ ඊට අඩු වන ලෙස තනි පුද්ගල පදනම මත තැන්පත් කරනු ලබන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මෙම සියයට 15 ක් වන විශේෂ වාර්ෂික පොළී අනුපාතය ලබා දෙන අයුරින් මෙම යෝජනා ක්‍රමය 2017 වර්ෂය තුළ දී ද ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කර ඇත.

12.10.2 සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා වන ස්වයං-රැකියා යෝජනා ක්‍රමය

සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ක්‍රියාත්මක වූ ස්වයං-රැකියා ණය යෝජනා ක්‍රමයේ I අදියර ලංකා බැංකුව, මහජන බැංකුව හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව හරහා ඉලක්කගත ප්‍රතිලාභීන් 1,799 දෙනෙකු සඳහා රු. මිලියන 302 ක ණය මුදලක් ප්‍රදානය කරමින් 2014 වර්ෂයේ දී සාර්ථකව අවසන් කරන ලදී. රජය විසින් තෝරා ගත් සහභාගීත්ව මූල්‍ය ආයතන සඳහා පොළී සහනාධාර ගෙවීම නොකඩවා සිදු කළ අතර 2016 වර්ෂයේ අග වන විට පොළී සහනාධාරය වශයෙන් රු. මිලියන 46 ක් වැය කර ඇත .

මෙම ණය යෝජනා ක්‍රමයේ II අදියර ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද අභ්‍යාසලාභීන්ගේ ආදායම් උත්පාදන මාර්ග ඇති කිරීම සඳහා අරමුදල් සැපයීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය, පුනරුත්ථාපන අධිකාරිය හා ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන තෝරා ගත් සහභාගීත්ව මූල්‍ය ආයතන සමඟ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම් අත්සන් කරන ලදී. මෙම අදියර II යටතේ බැංකු පද්ධතිය හරහා රු. මිලියන 525 ක් ඉලක්කගත ප්‍රතිලාභීන් සඳහා ලබා දීමට අපේක්ෂිතය.

සමාජගත කරන ලද තරුණ අභ්‍යාසලාභීන්ට තම ජීවන වෘත්තීය සාර්ථක කර ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය මහඟු අවස්ථාවක් උදාකර දී ඇත. මෙම තරුණයන්ට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් හා ඔවුන්ගේ සමාජ ආර්ථික කටයුතු සංවර්ධනය සඳහා වන පසු අධීක්ෂණ වැඩසටහන් සඳහා සහභාගී වීමට හැකි වේ. තවද, මෙම ණය යෝජනා ක්‍රමය හරහා ඔවුන්ගේ ජීවන වෘත්තීය සාර්ථකව කර ගැනීමට අවශ්‍ය ආර්ථික පසුබිම ගොඩ නැගෙන අතර යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට මුහුණ දීමට හැකි වන ලෙස ශක්තිමත් පදනමක් ගොඩ නැගෙයි. ඒ අනුව, සුදුසුකම් ලබන අභ්‍යාසලාභීන්ට කෘෂි හා සත්ත්ව පාලන කටයුතු සඳහා උපකරණ මිල දී ගැනීම, කෘෂි ව්‍යාප්ත සේවාවන්, සත්ත්ව පාලනය, යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම, ගෘහාශ්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු, සුළු ව්‍යාපාර කටයුතු සඳහා වසරක සහන කාලයකට යටත්ව වසර 10 ක ණය ආපසු ගෙවීමේ පදනම මත උපරිමය රු. 250,000 ක් දක්වා වූ ණය මුදලක් ලබා ගැනීමට හැකි වේ.

අදියර II යටතේ සියයට 4 ක පොළී අනුපාතයක් යටතේ ප්‍රතිලාභීන් සඳහා ණය ලබා දෙන අතර රජය විසින් සියයට 8 ක පොළී සහනාධාරයක් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ගෙවනු ලබයි.

මූල ප්‍රකාශ

13

මූල්‍ය ප්‍රකාශ 2016

13 පරිච්ඡේදය | මූල්‍ය ප්‍රකාශ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2016 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ශුද්ධ වත්කම්වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය, ගිණුම් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඇතුළත් මූල්‍ය ප්‍රකාශය මෙමගින් ඉදිරිපත් කෙරේ.

මෙම මූල්‍ය ප්‍රකාශන මගින් 2016 වර්ෂය සඳහා වූ 2015 දෙසැම්බර් 19 දිනැති අංක 16 දරණ විසර්ජන පනතෙන් සහ සංශෝධනයන් මගින් ප්‍රතිපාදනය කරන ලද මූල්‍ය සම්පත් විශේෂ වියදම් ඒකක දහනවයක් (19), රජයේ අමාත්‍යාංශ පනස් එකක් (51), රජයේ දෙපාර්තමේන්තු අනූ පහක් (95) සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසිපහක් (25) මගින් උපයෝගී කර ගැනීමේ ක්‍රියාවලිය පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් විස්තර කර ඇත. ඊට අමතරව එම පනත මගින් අනුමත කර ඇති ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියේ සත්‍ය තත්ත්වයද පැහැදිලි කර ඇත. තවද මෙම මූල්‍ය ප්‍රකාශන මගින් වාණිජමය රාජ්‍ය සංස්ථා තිස්පහක (35), රජයට අයත් සමාගම්/වැවිලි සමාගම්/ඇමෙරිකානු ඩොලර්වලින් ප්‍රකාශිත සමාගම් ඇතුළත් ආයතන අසූ අටක (88), සංවර්ධන බැංකු තුනක (03) රජයේ ප්‍රාග්ධන දායකත්වය හෝ කොටස් ගිණිකම මෙන්ම, පළාත් සභා නවය (09) සඳහා මධ්‍යම රජය විසින් වෙන් කරන ලද මූල්‍ය සම්පත් පිළිබඳ තොරතුරු හෙළිදරව් කෙරේ.

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මයන්ට අනුකූලව ඓතිහාසික පිරිවැය සම්ප්‍රදාය යටතේ පිළියෙල කර ඇත. ඓතිහාසික පිරිවැය මිනුම්කරණය සඳහා පදනම් කරගෙන ඇත. වාර්තා කිරීම සඳහා වැඩිදියුණු කරන ලද මුදල් පදනම යොදාගෙන ඇත. ඊට අමතරව 2004 වර්ෂයේ සිට උපචිත පදනම මත ගිණුම් තැබීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වංචල වත්කම් පිළිබඳ තොරතුරු සටහනක් වශයෙන් ඇතුළත් කර ඇත. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් රජය සතු ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු කිරීමේ වැඩපිළිවෙල 2012 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර එම ක්‍රියාවලියේ 89% ක පමණ ප්‍රගතියක් 2016 වර්ෂයේදී වාර්තා කර ඇත. තවද 2013 වසරේ සිට උපචිත පදනම මත ගිණුම් සකස් කිරීම නියාමන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය ගිණුම් වාර්තා කිරීම සඳහා යොදාගනු ලැබූ පරිගණකගත ඒකාබද්ධ රජයේ ගිණුම්කරණ මෘදුකාංගය (සිගාස්) වැඩසටහන වත්කම් තොරතුරු 2015 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශන තුළින් වාර්තා කිරීමට හැකි වන පරිදි තවදුරටත් නවීකරණය කර ඇත.

එමෙන්ම 2014 මූල්‍ය ගිණුම් සංඛ්‍යා අත්පොතෙහි ඇතුළත් උපදෙස් අනුව රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා සැකසීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර එමගින් රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා අන්තර්ජාතික මට්ටමින් පිළිගත් ආකෘතීන්ට අනුව පිළියෙල කිරීමේ හැකියාව ලැබෙන අතරම එමගින් ජනරජ ගිණුම් තොරතුරු අනෙකුත් රටවල් සමඟ සැසඳීම් කිරීමට ද හැකියාවක් ලැබෙනු ඇත.

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනෙහි අවසන් වර්ෂය සඳහා

| අයවැය අස්තමේන්තුව | සටහන | තත්‍ය | |
|-------------------|--|-------------------|-------------------|
| | | 2016 රු. | 2015 රු. |
| ආදායම | | | |
| 1,474,000,000,000 | බදු ආදායම | 1,463,688,860,659 | 1,282,120,577,706 |
| 261,300,000,000 | ආදායම් බදු | 258,856,786,003 | 262,583,388,229 |
| 846,200,000,000 | දේශීය භාණ්ඩ හා සේවා මත බදු | 840,563,919,917 | 756,108,962,960 |
| 366,500,000,000 | ජාත්‍යන්තර වෙළඳාම මත බදු | 364,268,154,738 | 263,428,226,517 |
| 193,700,000,000 | බදු නොවන ආදායම් සහ වෙනත් | 235,066,299,613 | 112,124,825,023 |
| 1,667,700,000,000 | මුළු ආදායම (අ) | 1,698,755,160,272 | 1,394,245,402,730 |
| | අඩුකලා - වියදම් | | |
| 462,326,738,130 | වැටුප්, වේතන සහ වෙනත් සේවා ප්‍රතිලාභ | 452,700,758,165 | 429,742,326,857 |
| 312,484,248,993 | වෙනත් භාණ්ඩ හා සේවා | 148,955,501,716 | 162,965,683,901 |
| 577,307,863,970 | සහනාධාර, ප්‍රදානයන් සහ මාරුකිරීම් | 557,162,914,046 | 552,848,681,528 |
| 617,253,159,859 | පොළී ගෙවීම් | 610,894,570,875 | 527,227,571,912 |
| 1,307,966,744 | වෙනත් පුනරාවර්තන වියදම් | 1,168,007,855 | 137,187,257 |
| 1,970,679,977,696 | පුනරාවර්තන වියදම්වල එකතුව (ආ) | 1,770,881,752,657 | 1,672,921,451,455 |
| 302,979,977,696 | ආදායම් හිඟය (අ) - (ආ) | 72,126,592,385 | 278,676,048,725 |
| 1,184,819,007,163 | රාජ්‍ය ආයෝජන | 594,012,706,930 | 683,963,424,066 |
| 1,487,798,984,859 | අයවැය හිඟය | 666,139,299,315 | 962,639,472,791 |
| | අයවැය හිඟය මූල්‍යකරණය | | |
| 299,946,087,900 | විදේශීය ණය ගැනීම් | 574,248,733,877 | 556,370,365,051 |
| (146,004,830,000) | විදේශීය ණය ආපසු ගෙවීම් | (145,119,354,547) | (187,112,820,912) |
| 153,941,257,900 | ශුද්ධ විදේශීය ණය ගැනීම් | 429,129,379,330 | 369,257,544,138 |
| 15,554,239,700 | විදේශීය ප්‍රදානයන් | 7,495,973,314 | 6,013,856,669 |
| 169,495,497,600 | මුළු විදේශ මූල්‍යකරණය | 436,625,352,644 | 375,271,400,807 |
| 2,137,692,381,406 | දේශීය ණය ගැනීම් | 1,041,541,256,617 | 1,187,230,889,942 |
| (597,375,860,000) | දේශීය ණය ආපසු ගෙවීම් | (596,429,280,381) | (659,282,286,890) |
| 1,540,316,521,406 | ශුද්ධ දේශීය ණය ගැනීම් | 445,111,976,236 | 527,948,603,052 |
| 14,000,000,000 | උපණය අයකර ගැනීම් | 18,619,493,425 | 12,960,805,528 |
| 300,000,000 | ප්‍රාග්ධන වත්කම් විකිණීම් | 407,249,378 | 97,929,768 |
| | තැන්පතු ගිණුම් හා වගකීම්වල ශුද්ධ වෙනස්වීම් | (204,849,978,399) | 13,053,564,559 |
| | මුදල් සහ ආසන්න මුදල් (අඩුවීම්/ වැඩිවීම්) | (29,774,793,969) | 33,307,169,077 |
| 1,724,112,019,006 | මුළු මූල්‍යකරණයේ එකතුව | 666,139,299,315 | 962,639,472,791 |


මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනට

| | සටහන් | තත්‍ය | |
|---|-----------|--------------------------|--------------------------|
| | | 2016 රු. | 2015 රු. |
| මූල්‍ය නොවන වත්කම් | 16 | 346,654,695,824 | 21,287,299,721 |
| මූල්‍ය වත්කම් | | | |
| රාජ්‍ය නිලධාරීන්ට ණය | 17 | 23,032,301,539 | 22,326,681,273 |
| රජයේ දෙපාර්තමේන්තු සඳහා අත්තිකාරම් | 18 | 16,092,914,751 | 9,878,043,209 |
| සාමාජික ගාස්තු ගෙවීම් | 19 | 3,517,179,875 | 3,517,179,876 |
| ණයදීම් | 20 | 169,547,195,852 | 174,196,100,153 |
| රජය සතු ව්‍යාපාරවල ප්‍රාග්ධන දායකත්වය | 21 | 526,907,427,450 | 492,129,872,096 |
| ණයගැනීම් මත ආයෝජනය | 22 | 8,793,959,329,494 | 7,684,953,706,734 |
| මුද්දර නොග ගිණුම | | 1,274,815,192 | 1,315,218,449 |
| කුලී සහ වැඩ අත්තිකාරම් | | 228,769,715 | - |
| මූල්‍යමය වත්කම්වල එකතුව | | 9,534,559,933,869 | 8,388,316,801,790 |
| මුළු වත්කම් | | 9,881,214,629,693 | 8,409,604,101,511 |
| ව්‍යවස්ථාපිත සහ වෙනත් අරමුදල් | | | |
| ඒකාබද්ධ අරමුදල | 23 | (187,247,051,579) | (403,025,504,824) |
| අවිනිශ්චිත අවස්ථා අරමුදල | | 500,000,000 | 100,000,000 |
| විදේශ ණය හුමන අරමුදල් | 24 | 21,625,057,252 | 25,747,620,522 |
| ආයෝජන මත පදනම් වූ අරමුදල් - SOEs | 25 | 696,454,623,302 | 666,325,972,249 |
| විවිධ අරමුදල් | 26 | 1,525,387,106 | 1,397,008,734 |
| ජංගම නොවන වත්කම් සංචිත අරමුදල | 27 | 346,883,465,539 | 21,287,299,722 |
| මුළු අරමුදල් | | 879,741,481,620 | 311,832,396,403 |
| වගකීම් | | | |
| බැංකු අයිරාව | 28 | 167,880,236,656 | 197,655,030,624 |
| ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් | 29 | 83,306,771,400 | 151,131,671,400 |
| රාජ්‍ය ණය ගැනීම් | 30 | 8,793,959,329,494 | 7,684,953,706,734 |
| තැන්පතු සහ වෙනත් වගකීම් | 31 | 64,342,790,904 | 63,142,399,483 |
| රජයේ දෙපාර්තමේන්තු සඳහා වූ මෙහෙයුම් ගිණුම | 32 | (108,635,044,897) | 277,042,446 |
| විවිධ ගිණුම් | 33 | 619,064,516 | 611,854,421 |
| මුළු වගකීම් | | 9,001,473,148,073 | 8,097,771,705,108 |
| මුළු අරමුදල් සහ වගකීම් | | 9,881,214,629,693 | 8,409,604,101,511 |
| අසම්භාව්‍යය බැරකම් සහ බැඳීම් | 34 | 563,337,457,000 | 431,954,283,000 |

මෙම මූල්‍ය ප්‍රකාශ සමඟ ඉදිරිපත් කරන 'ගිණුම්කරණ ප්‍රතිපත්ති' සහ 'මූල්‍ය ප්‍රකාශයන්ට සටහන්' මෙම මූල්‍ය ප්‍රකාශයන්හිම අන්තර්ගතයක් ලෙස සැලකේ. මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සතුවේ.


 එස්.පී. සේනාරත්න
 අධ්‍යක්ෂ ජනරාල්
 රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව


 ආර්.එච්.එස්. සමරතුංග
 මුදල් අමාත්‍යාංශයේ ලේකම්
 සහ භාණ්ඩාගාර ලේකම්

මහ භාණ්ඩාගාරය
 කොළඹ 01.
 2017 මාර්තු මස 23 වැනි දින.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂය සඳහා

| | තත්‍ය | |
|--|--------------------------|--------------------------|
| | 2016 රු. | 2015 රු. |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන් | | |
| මුළු බදු ලැබීම් | 1,463,688,860,659 | 1,282,120,577,706 |
| ගාස්තු, අධිහාර, දඩමුදල් සහ බලපත්‍ර | 32,565,881,521 | 26,226,585,972 |
| ලාභ | 97,338,234,835 | 26,118,625,539 |
| වෙනත් ලැබීම් | 84,513,925,906 | 51,602,111,948 |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුළු මුදල් ප්‍රවාහය (අ) | 1,678,106,902,922 | 1,386,067,901,165 |
| අඩුකලා: මුදල් වැය කිරීම් | | |
| පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම් | 601,656,259,882 | 592,708,010,758 |
| සහනාධාර සහ මාරුකිරීම් | 557,162,914,046 | 552,848,681,528 |
| මූල්‍ය පිරිවැය | 612,062,578,729 | 527,364,759,169 |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ආ) | 1,770,881,752,657 | 1,672,921,451,455 |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (ඇ) = (අ)-(ආ) | (92,774,849,735) | (286,853,550,290) |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන් | | |
| පොළී | 4,826,406,488 | 4,498,365,750 |
| ලාභාංශ | 15,821,850,862 | 3,679,135,814 |
| හිමිකම් ඉවත්වීමේ උත්පාදන හා භෞතික වත්කම් විකිණීම් | 407,249,378 | 97,929,768 |
| උප-ණය අයකර ගැනීම් | 18,619,493,425 | 12,960,805,528 |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුළු මුදල් ප්‍රවාහය (ඈ) | 39,675,000,153 | 21,236,236,861 |
| අඩුකලා: මුදල් වැය කිරීම් | | |
| භෞතික වත්කම් ඉදිකිරීම් හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්කර ගැනීම් | 594,012,706,930 | 683,963,424,066 |
| ආයෝජන ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ඉ) | 594,012,706,930 | 683,963,424,066 |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (ඊ) = (ඈ)-(ඉ) | (554,337,706,777) | (662,727,187,205) |
| මෙහෙයුම් හා ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (උ)=(අ)+(ඊ) | (647,112,556,512) | (949,580,737,495) |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන් | | |
| දේශීය ණය ගැනීම් | 1,041,541,256,617 | 1,187,230,889,942 |
| විදේශීය ණය ගැනීම් | 574,248,733,877 | 556,370,365,051 |
| ප්‍රදානයන් ලැබීම් | 7,495,973,314 | 6,013,856,669 |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුළු මුදල් ප්‍රවාහය (ඌ) | 1,623,285,963,808 | 1,749,615,111,661 |
| අඩුකලා: මුදල් වැය කිරීම් | | |
| දේශීය ණය ආපසු ගෙවීම් | 596,429,280,381 | 659,282,286,890 |
| විදේශීය ණය ආපසු ගෙවීම් | 145,119,354,547 | 187,112,820,912 |
| තැන්පත් ගිණුම් හා අනෙකුත් වගකීම්වල වෙනස්වීම් | 204,849,978,399 | (13,053,564,559) |
| මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ඍ) | 946,398,613,327 | 833,341,543,243 |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (ඞ) = (ඌ)-(ඍ) | 676,887,350,481 | 916,273,568,418 |
| මුදල්වල ශුද්ධ වෙනස්වීම් (ඟ) = (උ)-(ඞ) | 29,774,793,969 | (33,307,169,077) |
| 2016 ජනවාරි 01 දිනට ආරම්භක මුදල් ශේෂය | (197,655,030,624) | (164,347,861,546) |
| 2016 දෙසැම්බර් 31 දිනට අවසාන මුදල් ශේෂය | (167,880,236,655) | (197,655,030,624) |

ශුද්ධ වත්කම් / හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනෙහි අවසන් වර්ෂය ස.දහා

රු.

| විස්තරය | ඒකාබද්ධ අරමුදල | රජයේ දායකත්වය | | | | | මුළු ශුද්ධ වත්කම්/හිමිකම් |
|---|--------------------------|--------------------------|---------------------------|----------------------|----------------------------------|-------------------------------|---------------------------|
| | | අවිනිශ්චිත අවස්ථා අරමුදල | විදේශීය ණය භ්‍රමන අරමුදල් | විවිධ අරමුදල් | ආයෝජන මත පදනම් වූ අරමුදල් - SOEs | ජංගම නොවන වත්කම් සංචිත අරමුදල | |
| 2014 දෙසැම්බර් 31 දිනට ශේෂය | (356,664,771,188) | 140,000,000 | 25,835,286,956 | 1,284,802,968 | 605,803,373,550 | - | 276,398,692,286 |
| | (356,664,771,188) | 140,000,000 | 25,835,286,956 | 1,284,802,968 | 605,803,373,550 | - | 276,398,692,286 |
| 2015 වර්ෂය සඳහා ශුද්ධ වත්කම්/හිමිකම් වෙනස්වීම් | | | | | | | |
| ඒකාබද්ධ අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | (46,360,733,636) | - | - | - | - | - | (46,360,733,636) |
| අවිනිශ්චිත අවස්ථා අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | - | (40,000,000) | - | - | - | - | (40,000,000) |
| විදේශීය ණය භ්‍රමන අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | - | - | (87,666,434) | - | - | - | (87,666,434) |
| විවිධ අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | | | 112,205,766 | | | 112,205,766 |
| ආයෝජන මත පදනම් වූ අරමුදලෙහි- SOEs ශුද්ධ වෙනස්වීම් | | | | | 60,522,598,699 | | 60,522,598,699 |
| ජංගම නොවන වත්කම් සංචිත අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | | | | | 21,287,299,722 | 21,287,299,722 |
| 2015 දෙසැම්බර් 31 ට ප/ශේෂය | (403,025,504,824) | 100,000,000 | 25,747,620,522 | 1,397,008,734 | 666,325,972,249 | 21,287,299,722 | 311,832,396,403 |
| 2016 වර්ෂය සඳහා ශුද්ධ වත්කම්/හිමිකම් වෙනස්වීම් | | | | | | | |
| එකතු කළා : පෙර වර්ෂ ගැලපීම් | (18,846,319,120) | | | | | | (18,846,319,120) |
| ඒකාබද්ධ අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | 234,624,772,365 | | | | | | 234,624,772,365 |
| අවිනිශ්චිත අවස්ථා අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | 400,000,000 | | | | | 400,000,000 |
| විදේශීය ණය භ්‍රමන අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | | (4,122,563,270) | | | | (4,122,563,270) |
| විවිධ අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | | | 128,378,372 | | | 128,378,372 |
| ආයෝජන මත පදනම් වූ අරමුදලෙහි SOEs ශුද්ධ වෙනස්වීම් | | | | | 30,128,651,053 | | 30,128,651,053 |
| ජංගම නොවන වත්කම් සංචිත අරමුදලෙහි ශුද්ධ වෙනස්වීම් | | | | | | 325,596,165,817 | 325,596,165,817 |
| 2016 දෙසැම්බර් 31 දිනට ශේෂය | (187,247,051,579) | 500,000,000 | 21,625,057,252 | 1,525,387,106 | 696,454,623,302 | 346,883,465,539 | 879,741,481,620 |

ඇස්තමේන්තු සහ තත්‍ව සැසඳීම

2016 දෙසැම්බර් 31 දිනෙහි අවසන් වර්ෂය සඳහා

රු'000

| විස්තරය | මුල් ඇස්තමේන්තුව | ගැලපීම් | සංශෝධිත ඇස්තමේන්තුව | තත්‍ව | කාර්යසාධන වෙනස |
|--|----------------------|---------------------|----------------------|----------------------|----------------------|
| බදු හා බදු නොවන ආදායම | | | | | |
| ආදායම් බදු | 260,200,000 | 1,100,000 | 261,300,000 | 258,856,786 | (2,443,214) |
| දේශීය භාණ්ඩ හා සේවා මත බදු | 892,750,000 | (46,550,000) | 846,200,000 | 840,563,920 | (5,636,080) |
| ජාත්‍යන්තර වෙළඳාම මත බදු | 308,050,000 | 58,450,000 | 366,500,000 | 364,268,155 | (2,231,845) |
| බදු නොවන ආදායම් සහ වෙනත් | 298,650,000 | (104,950,000) | 193,700,000 | 235,066,300 | 41,366,300 |
| මුළු බදු හා බදු නොවන ආදායම | 1,759,650,000 | (91,950,000) | 1,667,700,000 | 1,698,755,160 | 31,055,160 |
| වෙනත් ආදායම් | | | | | |
| විදේශීය ප්‍රදානයන් | 13,800,495 | 1,753,745 | 15,554,240 | 7,495,973 | (8,058,266) |
| උපණය අයකර ගැනීම් | 14,000,000 | - | 14,000,000 | 18,619,493 | 4,619,493 |
| ප්‍රාග්ධන වත්කම් විකිණීම් | 350,000 | (50,000) | 300,000 | 407,249 | 107,249 |
| මුළු වෙනත් ආදායම් | 28,150,495 | 1,703,745 | 29,854,240 | 26,522,716 | (3,331,524) |
| මුළු ආදායම | 1,787,800,495 | (90,246,255) | 1,697,554,240 | 1,725,277,876 | 27,723,637 |
| වියදම් | | | | | |
| වැටුප්, වේතන සහ වෙනත් සේවා ප්‍රතිලාභ | 450,790,975 | 11,535,763 | 462,326,738 | 452,700,758 | (9,625,980) |
| වෙනත් භාණ්ඩ හා සේවා | 309,456,615 | 3,027,634 | 312,484,249 | 148,955,502 | (163,528,747) |
| සහනාධාර, ප්‍රදානයන් සහ මාරුකිරීම් | 542,204,072 | 35,103,792 | 577,307,864 | 557,162,914 | (20,144,950) |
| පොළී ගෙවීම් | 520,452,000 | 96,801,160 | 617,253,160 | 610,894,571 | (6,358,589) |
| වෙනත් පුනරාවර්තන වියදම් | 44,495,400 | (43,187,433) | 1,307,967 | 1,168,008 | (139,959) |
| මුළු පුනරාවර්තන වියදම් | 1,867,399,062 | 103,280,916 | 1,970,679,978 | 1,770,881,753 | (199,798,225) |
| ප්‍රාග්ධන වියදම් | 1,182,750,098 | 2,068,909 | 1,184,819,007 | 594,012,707 | (590,806,300) |
| මුළු පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් | 3,050,149,160 | 105,349,825 | 3,155,498,985 | 2,364,894,460 | (790,604,525) |
| රාජ්‍ය ණය ආපසු ගෙවීම් | | | | | |
| දේශීය | 505,408,440 | 91,967,420 | 597,375,860 | 596,429,280 | (946,580) |
| විදේශීය | 143,442,400 | 2,562,430 | 146,004,830 | 145,119,355 | (885,475) |
| මුළු රාජ්‍ය ණය ආපසු ගෙවීම් | 648,850,840 | 94,529,850 | 743,380,690 | 741,548,635 | (1,832,055) |
| මුළු වියදම | 3,699,000,000 | 199,879,675 | 3,898,879,675 | 3,106,443,095 | (792,436,580) |

ගිණුම්කරණ ප්‍රතිපත්ති ප්‍රකාශය

වාර්තාකරණ ගිණුම් ඒකකය

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය ප්‍රකාශයන් වන අතර රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශේෂ වියදම් ඒකක හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් සමන්විත මධ්‍යම රජයේ මූල්‍යමය මෙහෙයුම් කටයුතුවලට අදාළ ගිණුම් වාර්තා මෙමගින් ආවරණය වේ. රාජ්‍ය සංස්ථා, රජයට අයත් ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හෝ වෙනත් සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අදාළ ගිණුම් මෙමගින් ආවරණය නොවේ. කෙසේ වුවද එවැනි ආයතනවලට වර්ෂය තුළදී දරන ලද මූල්‍ය සම්පත් මෙන්ම රජයේ වාණිජමය සංස්ථාවලට ඇති බැඳීම මත ලබාදුන් ප්‍රාග්ධන දායකත්වයන් හා ණයදීම් මෙම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් වී ඇත. පළාත් සභාවල මූල්‍ය හා මෙහෙයුම් කටයුතු ප්‍රමාණාත්මක ලෙස මධ්‍යම රජය මගින් පාලනය නොවන බැවින්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි කොටසක් ලෙස පළාත් සභා ආදායම් සහ වියදම් සැලකිල්ලට ගෙන නොමැත.

පිළියෙල කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගණකාධිකරණ මූලධර්මයන්ට අනුකූලව ඓතිහාසික පිරිවැය සම්ප්‍රදාය අනුව පිළියෙල කර ඇති අතර මිනුම්කරණය සඳහා ඓතිහාසික පිරිවැය ද ගිණුම්කරණය සඳහා වැඩිදියුණු කරන ලද මුදල් පදනම ද යොදාගෙන ඇත.

වාර්තාකරණ කාලපරිච්ඡේදය

2016 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලපරිච්ඡේදය මෙම මූල්‍ය ප්‍රකාශයන්ට අදාළ වාර්තාකරණ කාලපරිච්ඡේදය වේ.

ඒකාබද්ධ කිරීමේ පදනම

මූල්‍ය වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් යන ආකාරවලින් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු දරන ලද වියදම් හා රැස්කරන ලද ආදායම්, ගොනුකිරීම සඳහා භාවිතා කර ඇති වර්ගීකරණ සංකේත ගිණුම්කරණයේදී ආදායම් හා වියදම් වර්ගීකරණ සඳහා භාවිතා කර ඇත.

ආදායම්

මධ්‍යම රජය විසින් ආදායම් උත්පාදනය නොවන බොහෝ භාණ්ඩ, සේවාවන් හා ප්‍රතිලාභ ජනතාව වෙත සපයනු ලැබේ. එවැනි භාණ්ඩ, සේවා හා ප්‍රතිලාභ සැපයීමේදී දරන ලද වියදම් මූල්‍යකරණය සඳහා පාර්ලිමේන්තුව විසින්, විවිධ ව්‍යවස්ථා යටතේ පනවන ලද බදු, අයබදු, ගාස්තු සහ අයකිරීම් යන ක්‍රම මගින් ආදායම ලබා

ගැනේ. අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් එකී සියලුම ආදායම් තත්‍ය වශයෙන් රැස්කරන අවස්ථාවලදී හඳුනාගෙන ගිණුම්ගත කෙරේ. ආයෝජනවලින් රජයට ලැබෙන ආදායම එම ආදායම සැබවින්ම රැස්කර ගන්නා කාලපරිච්ඡේදයේ දී ගිණුම්ගත කෙරේ.

අධිමිල හා වට්ටම්

ණය නිකුත්කිරීම මත ලබා දෙන අධිමිල හා වට්ටම් එසේ ලබාගත් ණයවලට අදාළ පිරිවැයට ගැලපීම මගින් ගිණුම්ගත කෙරේ.

ප්‍රතිලාභ

වත්කම් විකිණීමෙන් පැන නගින ප්‍රතිලාභ ගනුදෙනුව සිදුවන කාලපරිච්ඡේදය තුළ ගිණුම්ගත කෙරේ. මූල්‍ය වත්කම් හා වගකීම් මත උපලබ්ධි වන විදේශ විනිමය වාසි, වාර්තාකරණ වර්ෂයේ අවසාන දිනට වූ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය පිළියෙල කිරීමේ දී නියමිත පරිදි සැලකිල්ලට ගැනේ.

වියදම්

සියලුම වියදම් එකී වියදම් දරනු ලබන වර්ෂයේ ගිණුම්කරණය සඳහා සැලකිල්ලට ගැනේ.

විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු

විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනුව සිදුවූ දිනට පැවති විදේශ මුදල් විනිමය අනුපාතිකය භාවිතා කරමින් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කෙරේ. ඒ අනුව එකී ගනුදෙනු නිරවුල් කිරීමේදී පැනනගින විනිමය වෙනස්කම් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයෙන් නියමිත පරිදි සැලකිල්ලට ගෙන ගිණුම්ගත කෙරේ.

ආයෝජන

රජයට අයත් ව්‍යවසායන්හි කොටස් ආයෝජනවල වටිනාකම පිරිවැය පදනම මත වාර්තා කරන අතර ඒවා මූල්‍ය ප්‍රකාශයෙහි වෙනම දක්වා ඇත. එහෙත් ව්‍යවස්ථාපිත මණ්ඩලයන් සිය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා සඳහා රජය මත රඳා පවතිමින් වෙනත් රජයේ දෙපාර්තමේන්තු ආකාරයට ක්‍රියාත්මක වන හෙයින් එකී ව්‍යවස්ථාපිත මණ්ඩල ආයෝජනයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ගිණුම්වලින් හෙළිදරව් කිරීමක් සිදු නොකෙරේ.

ණයගැනීම්

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දැක්වෙන, සියලුම දේශීය ණය ගැනීම් ඒවායේ පිරිවැයට වාර්තා කෙරේ. විදේශීය ණය සම්බන්ධයෙන් වන විනිමය අනුපාතයන්හි විචලනයට එකී විදේශීය ණය ගැනීම් යටත් වන බැවින් එවැනි විදේශීය මූල්‍ය වගකීම්, වාර්තා කරන වර්ෂයේ

අවසන් දිනට පවතින විනිමය අනුපාතිකයන් යොදා ගනිමින් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කෙරේ. විදේශීය ණය පිළිබඳ විස්තරයක් සටහන් අංක 30 (1) විදේශීය ණය ශේෂ ප්‍රකාශයෙන් පෙන්වා ඇත.30 (1) විදේශීය ණය ශේෂ ප්‍රකාශයෙන් පෙන්වා ඇත.

සේවක හිමිකම්

වැටුප් හා වේතන, වාර්ෂික නිවාඩු, විශ්‍රාම නිවාඩු සහ වෙනත් නිවාඩු ප්‍රතිලාභවලට රජයේ සේවකයන්ට ඇති හිමිකම් වර්තා කරනු ලබන්නේ ඒවා සත්‍ය වශයෙන් සේවා නියුක්තිකයින් භාවිතා කරන අවස්ථාවේ හෝ සත්‍ය වශයෙන් පැනනැගුණු අවස්ථාවේදී වේ. විශ්‍රාමික රාජ්‍ය සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ හිමිකම් ද වාර්තා කරනු ලබන්නේ එම පදනම මතය.

අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්

අසම්භාව්‍ය වගකීමක් සහ බැඳීමක් පැනනැගිය හැකිවීමට සාක්ෂි ඇති අවස්ථාවලදී එකී අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම් මූල්‍ය ප්‍රකාශ වෙතින් වාර්තා කෙරේ.

සංසන්දනාත්මකයන්

මූල්‍ය තොරතුරු වඩාත් සාධාරණව ඉදිරිපත් කිරීම පිණිස පවතින කාලපරිච්ඡේදයට අදාළව යොදා ගනු ලබන වර්ගීකරණයන්ට අනුරූපී වන පරිදි අවශ්‍ය අවස්ථාවලදී සංසන්දනාත්මක සංඛ්‍යා සඳහන් කර ඇත.

බැංකු අයිතව

බැංකු අයිතවේ වටිනාකම සකස්වී ඇත්තේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් පවතින සියලුම වාසිදායක සහ අවාසිදායක මුදල් ශේෂවල එකතුවෙන් සහ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් මාර්ගස්ථ මුදල්මය ගණයෙහිලා සැලකෙන නොපියවූ අග්‍රිම ශේෂයන් සහ විදේශ විනිමය ඒකකවලින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම්වල ශේෂ පත්‍ර දිනට පරිවර්තිත රුපියල් වටිනාකම්වල එකතුවෙනි.

රජයේ මූල්‍ය සංඛ්‍යානයන් සැකසීම

රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන (GFS) යටතේ ආර්ථික වර්ගීකරණ ක්‍රමය මත ඉදිරිපත් කෙරෙන අයවැය ප්‍රතිඵලය මෙම මූල්‍ය ප්‍රකාශයන්ගේ ප්‍රතිඵලයෙන් වෙනස් වනුයේ ආර්ථික විශ්ලේෂණය සඳහා යොදා ගන්නා වෙනස් වර්ගීකරණයක් නිසාය.

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන්

| අයවැය ඇස්තමේන්තුව 2016 රු. | ආදායම් සංකේතය | ආදායම් විස්තරය | තත්‍ය ආදායම | |
|----------------------------------|-------------------|------------------------------------|------------------------|------------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| | සටහන් - 1 | ආදායම් බද්ද | | |
| 123,000,000,000 | 1004.01.01 | ආදායම් බද්ද | 121,836,210,216 | 139,395,472,789 |
| 14,000,000,000 | 1004.01.02 | ලාභාංශ බද්ද | 15,901,812,381 | 12,339,851,440 |
| 2,000,000,000 | 1004.01.03 | ප්‍රේමණ බද්ද | 6,395,736,301 | 4,135,636,530 |
| 139,000,000,000 | 1004.01.00 | මුළු සාමූහික බද්ද (අ) | 144,133,758,898 | 155,870,960,759 |
| 28,000,000,000 | 1004.02.01 | උපයන වට ගෙවීම් බද්ද | 28,169,489,461 | 26,205,527,535 |
| 15,000,000,000 | 1004.02.99 | අනෙකුත් | 10,189,520,258 | 11,454,386,864 |
| 58,300,000,000 | 1004.03.00 | රඳවා ගැනීම් | 55,905,842,024 | 62,904,065,381 |
| 58,000,000,000 | 1004.03.01 | පොළිය මත | 47,839,315,743 | 62,411,593,160 |
| 300,000,000 | 1004.03.99 | ගාස්තු සහ වෙනත් | 8,066,526,281 | 492,472,221 |
| 21,000,000,000 | 1004.04.00 | අනෙකුත් (ආර්ථික සේවා ගාස්තු) | 20,458,175,363 | 6,148,447,689 |
| 122,300,000,000 | 1004.02.00 | මුළු සාමූහික නොවන බද්ද (ආ) | 114,723,027,105 | 106,712,427,470 |
| 261,300,000,000 | | මුළු ආදායම් බද්ද (අ + ආ) | 258,856,786,003 | 262,583,388,229 |
| | සටහන් - 2 | දේශීය භාණ්ඩ හා සේවා මත බද්ද | | |
| 290,000,000,000 | 1002.01.00 | වකතු කල අගය මත බද්ද | 283,451,513,779 | 214,236,985,483 |
| 35,000,000,000 | 1002.01.01 | මූල්‍යමය සේවාවන් | 36,096,746,925 | 27,896,349,397 |
| 85,000,000,000 | 1002.01.02 | අනෙකුත් සේවාවන් | 96,605,622,977 | 73,719,682,143 |
| 55,000,000,000 | 1002.01.03 | නිෂ්පාදන | 35,412,908,090 | 28,894,521,159 |
| 115,000,000,000 | 1002.01.04 | ආනයන | 115,336,235,788 | 83,726,432,785 |
| - | 1002.01.05 | තොග හා සිල්ලර වෙළඳාම | - | - |
| - | 1002.02.00 | භාණ්ඩ හා සේවා බද්ද | 1,585,883 | 881,931 |
| - | 1002.02.01 | සේවාවන් | 1,201,492 | 616,445 |
| - | 1002.02.02 | නිෂ්පාදන | 384,391 | 264,236 |
| - | 1002.02.03 | ආනයන | - | 1,250 |
| - | 1002.03.00 | ජාතික ආරක්ෂක බද්ද | 8,091,202 | 11,633,297 |
| - | 1002.03.01 | සේවාවන් | 8,091,202 | 11,633,297 |
| - | 1002.03.02 | නිෂ්පාදන | - | - |
| - | 1002.03.03 | ආනයන | - | - |
| 125,000,000,000 | 1002.04.00 | සුරාබද්ද (ආඥා පනත) | 120,238,067,703 | 105,263,548,521 |
| 125,000,000,000 | 1002.04.01 | මත්පැන් | 120,238,067,703 | 105,263,548,521 |
| 334,050,000,000 | 1002.05.00 | නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද | 334,673,620,794 | 352,298,412,798 |
| 90,000,000,000 | 1002.05.01 | සීගර්ව | 88,751,726,056 | 79,980,671,667 |
| 50,000,000,000 | 1002.05.02 | මත්පැන් | - | 906 |
| 50,000,000,000 | 1002.05.03 | බනිජතෙල් නිෂ්පාදන | 55,719,125,920 | 45,091,920,582 |
| 190,000,000,000 | 1002.05.04 | මෝටර් වාහන | 186,499,204,654 | 223,413,689,349 |
| 4,000,000,000 | 1002.05.99 | වෙනත් | 3,703,564,164 | 3,812,130,293 |
| 35,000,000,000 | 1002.06.00 | දුම්කොළ බද්ද | 39,819,451 | 34,049,349 |
| - | 1002.07.00 | මුද්දර බද්ද | - | - |
| - | 1002.08.00 | හර බද්ද | - | - |
| - | 1002.09.00 | පිරවැටුම් බද්ද | 16,639,038 | 15,770,891 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| අයවැය අයස්තමේන්තුව 2016 රු. | ආදායම් සංකේතය | ආදායම් විස්තරය | තත්‍ය ආදායම | |
|-----------------------------------|-------------------|--|----------------------|----------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| - | 1002.10.00 | සමාජ වගකීම් බද්ද | 8,999,016 | 21,355,996 |
| 35,000,000,000 | 1002.11.00 | දුරකථන මුහුණත බද්ද | 35,975,781,752 | 33,358,098,253 |
| 54,000,000,000 | 1002.12.00 | ජාතිය ගොඩනැගීමේ බද්ද | 57,424,138,359 | 43,938,771,964 |
| 22,000,000,000 | 1002.12.01 | සේවාවන් | 29,120,398,350 | 21,243,984,039 |
| 12,000,000,000 | 1002.12.02 | නිෂ්පාදන | 9,908,497,868 | 6,800,014,798 |
| 20,000,000,000 | 1002.12.03 | ආනයන | 18,395,242,141 | 15,894,773,127 |
| 3,680,000,000 | 1003 | බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් | 4,281,373,639 | 4,286,657,243 |
| 1,330,000,000 | 1003.01.00 | සුඛෝපභෝගී මෝටර් වාහන බද්ද | 1,400,413,589 | 1,306,502,923 |
| - | 1003.02.00 | පැවරීම් බද්ද | - | - |
| 900,000,000 | 1003.03.00 | ඔට්ටු හා සුදු බද්ද | 1,884,498,652 | 831,922,843 |
| 1,200,000,000 | 1003.04.00 | කොටස් ගනුදෙනු බද්ද | 737,659,559 | 1,394,916,707 |
| 250,000,000 | 1003.05.00 | ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් බද්ද | 258,801,839 | 753,314,770 |
| - | 1003.06.00 | පරිසර සංරක්ෂණ බද්ද | - | - |
| 4,400,000,000 | 1003.07.00 | අනෙකුත් බලපත්‍ර ගාස්තු | 4,394,617,293 | 1,561,720,844 |
| 185,000,000 | 1003.07.01 | හෙද නිවාස ලියාපදිංචි කිරීමේ ගාස්තු | - | 93,508,804 |
| 1,300,000,000 | 1003.07.02 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අදාළ ලියාපදිංචි කිරීමේ ගාස්තු | 1,240,387,535 | 1,129,026,863 |
| 90,000,000 | 1003.07.03 | පෞද්ගලික දැව ප්‍රවාහනය | 111,567,175 | 87,651,559 |
| 65,000,000 | 1003.07.04 | මෝටර් රථ විකිණීම මත බදු | 64,541,739 | 63,562,923 |
| 15,000,000 | 1003.07.05 | මහජන ආරක්ෂාව, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය. අදාළ බලපත්‍ර ගාස්තු | 13,728,189 | 12,997,877 |
| 25,000,000 | 1003.07.06 | ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අදාළ බලපත්‍ර ගාස්තු | 22,804,170 | 22,781,450 |
| - | 1003.07.07 | තරු පහේ හෝටල්වල කාමර සඳහා බද්ද | - | - |
| 1,100,000,000 | 1003.07.08 | සමාගම් ලියාපදිංචි කිරීමේ බද්ද | 1,162,760,000 | - |
| 1,450,000,000 | 1003.07.10 | වාහන හිමිකම් බද්ද | 1,579,133,507 | - |
| 170,000,000 | 1003.07.99 | අනෙකුත් | 199,694,977 | 152,191,368 |
| 20,000,000 | 1003.08.00 | නොතාර්ස්වරයන්ට වාර්ෂික මහාධිකරණ සහතික හිකුත් කිරීමේ ගාස්තු | 15,951,778 | 14,438,827 |
| - | 1003.09.00 | විදේශිකයන්ට ඉඩම් හා දේපළ පැවරීම් සඳහා වන බද්ද | 22,665,681 | 1,066,637,564 |
| 15,000,000 | 1003.10.00 | විගමන බද්ද | 11,054,550 | - |
| 846,200,000,000 | | දේශීය භාණ්ඩ හා සේවා මත මුළු බදු ආදායම | 840,563,919,917 | 756,108,962,960 |
| | සටහන් - 3 | ජාත්‍යන්තර වෙළඳාම මත බදු ආදායම | | |
| 160,000,000,000 | 1001.01.00 | ආනයන | 156,487,111,914 | 108,115,913,117 |
| 300,000,000 | 1001.02.00 | අපනයන | 31,254,165 | 33,379,919 |
| 1,200,000,000 | 1001.03.00 | ආනයන සහ අපනයන බලපත්‍ර ගාස්තු | 1,370,454,992 | 1,089,115,878 |
| 90,000,000,000 | 1001.04.00 | වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද | 88,822,937,477 | 56,733,269,874 |
| 57,000,000,000 | 1001.05.00 | සෙස් බද්ද | 61,730,397,202 | 45,180,681,547 |
| 55,000,000,000 | 1001.05.01 | ආනයන බදු | 59,058,386,074 | 42,467,401,787 |
| 2,000,000,000 | 1001.05.02 | අපනයන බදු | 2,672,011,128 | 2,713,279,760 |
| - | 1001.06.00 | මෝටර් රථ වාහන අනුමානක බද්ද | - | 300 |
| - | 1001.07.00 | ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බද්ද | 876,456 | 286,733 |
| 58,000,000,000 | 1001.08.00 | විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද | 55,825,122,532 | 52,275,579,150 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| අයවැය අයස්තමේන්තුව 2016 රු. | ආදායම් සංකේතය | ආදායම් විස්තරය | තත්‍ය ආදායම | |
|-----------------------------------|------------------|---|-----------------------|-----------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| - | 1001.99.00 | වෙනත් | - | - |
| 366,500,000,000 | | ජාත්‍යන්තර වෙළඳාම මත මුළු බදු ආදායම | 364,268,154,738 | 263,428,226,517 |
| | සටහන් - 4 | බදු නොවන ආදායම | | |
| 6,800,000,000 | 2001.01.00 | දුම්රිය | 6,521,806,512 | 6,412,930,769 |
| 7,000,000,000 | 2001.02.00 | තැපැල් | 6,578,133,637 | 6,710,879,008 |
| 100,000,000 | 2001.03.00 | අන්තිකාරම් ගිණුම (වෙළඳ) | 65,000,000 | 49,996,648 |
| 50,000,000 | 2001.04.00 | කාර්මික හා කෘෂිකාර්මික අන්තිකාරම් ගිණුම | 51,029,428 | 49,987,564 |
| 13,950,000,000 | | අනෙකුත් ප්‍රභවයන්ගෙන් ලද ආදායම (අ) | 13,215,969,576 | 13,223,793,990 |
| 3,460,000,000 | 2002.01.00 | කුලී | 10,980,204,123 | 2,823,375,329 |
| 750,000,000 | 2002.01.01 | රජයේ ගොඩනැගිලි කුලී | 789,821,218 | 727,333,851 |
| 1,500,000,000 | 2002.01.02 | රජයේ කැලෑවලින් ලැබෙන ආදායම | 2,170,576,942 | 1,318,518,534 |
| 60,000,000 | 2002.01.03 | ඉඩම් හා අනෙකුත් බදු කුලී | 64,197,522 | 36,969,740 |
| 900,000,000 | 2002.01.04 | ප්‍රාදේශීය වතු සමාගම්වලින් ලැබෙන කල්බදු කුලී | 767,329,817 | 645,464,568 |
| - | 2002.01.05 | රජයේ ගොඩනැගිලි හා ඉඩම්වලින් ලැබෙන නාමික කුලී ආදායම | 275,000 | - |
| 250,000,000 | 2002.01.99 | අනෙකුත් කල්බදු කුලී | 7,188,003,624 | 95,088,636 |
| 5,250,000,000 | 2002.02.00 | පොළිය | 4,826,406,488 | 4,498,365,750 |
| 4,250,000,000 | 2002.02.01 | ණයදීම | 3,954,098,923 | 3,544,814,131 |
| 1,000,000,000 | 2002.02.99 | වෙනත් | 872,307,565 | 953,551,620 |
| 87,400,000,000 | 2002.03.00 | ලාභ | 92,338,234,835 | 26,118,625,539 |
| 4,600,000,000 | 2002.04.00 | ලාභාංශ | 15,821,850,862 | 3,679,135,814 |
| - | 2002.05.00 | රාජ්‍ය ව්‍යාපාරවල අතිරික්ත අරමුදල් මාරු කිරීම | - | - |
| 120,000,000 | 2003.01.00 | අනෙකුත් දෙපාර්තමේන්තුවල විකිණීම් | 139,078,653 | 143,190,277 |
| 40,380,000,000 | 2003.02.00 | පරිපාලනාත්මක ගාස්තු හා ගෙවීම් | 51,521,586,875 | 32,283,325,306 |
| 120,000,000 | 2003.02.01 | විගණන ගාස්තු | 169,006,330 | 109,335,620 |
| - | 2003.02.02 | ගුවන් | 1,250 | 2,500 |
| 150,000,000 | 2003.02.03 | 1968 අංක 32 දරණ පු.ලි.ප.කිරීමේ පනත යටතේ ගාස්තු | 235,396,330 | 172,101,133 |
| 320,000,000 | 2003.02.04 | මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අදාළ ගාස්තු | 465,022,955 | 308,091,450 |
| 500,000,000 | 2003.02.05 | රජයේ මුද්‍රණාලයේ ලැබීම් | 519,472,692 | 690,332,310 |
| 20,000,000 | 2003.02.06 | සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ ආඥා පනත යටතේ ගාස්තු | 25,397,683 | 22,449,208 |
| 15,000,000,000 | 2003.02.07 | වීසා බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර හා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධ ගාස්තු | 15,604,069,714 | 10,107,772,153 |
| 7,000,000,000 | 2003.02.08 | අපගමන බද්ධ | 6,809,667,239 | 3,963,229,542 |
| 100,000,000 | 2003.02.09 | තක්සේරු දෙපාර්තමේන්තුවේ ගාස්තු | 132,085,895 | 53,047,156 |
| 100,000,000 | 2003.02.10 | වෙළඳ සමාගම් රෙජිස්ට්‍රාර්ගේ ගාස්තු | 83,315,613 | 85,387,195 |
| 35,000,000 | 2003.02.11 | සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලින් නෛතික ගාස්තු | 38,520,245 | 32,594,615 |
| 20,000,000 | 2003.02.12 | රාජ්‍ය කොන්ත්‍රාත් පනත යටතේ අයකරනු ලබන ගාස්තු | 29,950,500 | 20,568,000 |
| 280,000,000 | 2003.02.13 | විභාග හා අනෙකුත් ගාස්තු | 392,156,108 | 240,949,011 |
| 8,500,000,000 | 2003.02.14 | මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ අයකරනු ලබන ගාස්තු සහ අනෙකුත් | 8,847,544,781 | 9,345,570,004 |
| 900,000,000 | 2003.02.15 | සහනදායී මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම යටතේ මෝටර් රථ පැවරීමේදී අයකරනු ලබන ලියාපදිංචි කිරීමේ ගාස්තු | 692,537,158 | 1,218,952,372 |
| 300,000,000 | 2003.02.16 | ගුවන්ගාමන කුලී ආදායම් | 193,757,480 | 246,312,150 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| අයවැය අයස්තමේන්තුව 2016 රු. | ආදායම් සංකේතය | ආදායම් විස්තරය | තත්‍ය ආදායම | |
|-----------------------------------|-------------------|---|--------------------------|--------------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| 130,000,000 | 2003.02.17 | ඇගලුම් සඳහා දේශීය විකුණුම් මත ගාස්තු | 167,138,313 | 121,637,031 |
| 250,000,000 | 2003.02.18 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ ගාස්තු | 265,933,519 | 268,070,106 |
| 630,000,000 | 2003.02.19 | උද්භිද උද්‍යානයට අදාළ ගාස්තු | 744,698,456 | 545,295,285 |
| - | 2003.02.20 | ගිණුම් හා විගණන ප්‍රමිති සෙස් බද්ද | - | - |
| 25,000,000 | 2003.02.21 | බනිත තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ ගාස්තු | 32,271,859 | 21,147,223 |
| 6,000,000,000 | 2003.02.99 | විවිධ | 16,073,642,755 | 4,710,481,242 |
| 2,500,000,000 | 2003.03.00 | දඩමුදල් හා රාජසන්තක කිරීම් | 4,101,978,707 | 2,091,234,799 |
| 1,500,000,000 | 2003.03.01 | දඩමුදල් හා රාජසන්තක කිරීම් (පේශ) | 2,134,252,773 | 1,129,217,161 |
| 1,000,000,000 | 2003.03.02 | දඩමුදල් හා රාජසන්තක කිරීම් (වෙනත්) | 1,967,725,933 | 962,017,638 |
| 40,000,000 | 2003.04.00 | රජයේ නිලධාරීන්ට ලබාදෙන යතුරු පැදි සම්බන්ධ මූලික ගෙවීම් | 19,383,414 | 772,048,802 |
| 10,000,000,000 | 2003.99.00 | අනෙකුත් ලැබීම් | 16,824,399,928 | 9,342,846,931 |
| 19,000,000,000 | 2004.01.00 | සමාජ සංරක්ෂණ දායක මුදල් | 18,046,217,274 | 15,213,299,355 |
| 12,500,000,000 | 2004.01.00 | මධ්‍යම රජය | 11,956,575,722 | 10,049,801,371 |
| 6,500,000,000 | 2004.02.00 | පළාත් සභා | 6,089,641,553 | 5,163,497,984 |
| 7,000,000,000 | 2005 | වර්තන පැවරීම් | 7,230,988,878 | 1,935,583,130 |
| 5,000,000,000 | 2005.01.00 | මහ බැංකුවේ ලාභ | 5,000,000,000 | - |
| - | 2005.01.99 | වෙනත් මාරු කිරීම් | - | - |
| 2,000,000,000 | 2005.99.00 | ජාතික ලොකරුසි මණ්ඩලය හා අනෙකුත් පැවරීම් | 2,230,988,878 | 1,935,583,130 |
| - | 2006.03.00 | දේශීය ප්‍රාග්ධන පැවරීම් | - | - |
| - | 2006.20.00 | වෙනත් | - | - |
| 179,750,000,000 | | අනෙකුත් ප්‍රතිඵලයන්ගෙන් ලද ආදායම (අ) | 221,850,330,037 | 98,901,031,033 |
| 193,700,000,000 | | මුළු බදු නොවන ආදායම (අ) + (ආ) | 235,066,299,613 | 112,124,825,023 |
| 1,667,700,000,000 | | මුළු ආදායම (සටහන් 1 - 4) | 1,698,755,160,272 | 1,394,245,402,730 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

13 පරිච්ඡේදය | මූල්‍ය ප්‍රකාශ

| අයවැය ඇස්තමේන්තුව 2016 රු. | වැය විෂය අංකය | වැය විෂය විස්තරය | තත්‍ය | |
|----------------------------|------------------|--|------------------------|------------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| | සටහන්-5 | වැය විෂය අනුව වර්ගීකරණය කරන ලද වැටුප්, වේතන සහ අනෙකුත් සේවක ප්‍රතිලාභ | | |
| | | පුද්ගල පවිත්‍ර | | |
| 182,637,636,019 | 1001 | වැටුප් සහ වේතන | 180,814,221,278 | 159,857,834,824 |
| 17,146,431,234 | 1002 | අතිකාල සහ නිවාඩු දින වැටුප් | 17,047,807,455 | 15,105,727,665 |
| 262,542,670,876 | 1003 | වෙනත් මනා | 254,838,729,432 | 254,778,764,369 |
| 462,326,738,130 | | එකතුව | 452,700,758,165 | 429,742,326,857 |
| | සටහන් - 6 | වැය විෂය අනුව වර්ගීකරණය කරන ලද අතිකුත් භාණ්ඩ හා සේවා | | |
| | | ගමන් වියදම් | | |
| 12,285,804,898 | 1101 | දේශීය | 12,070,947,509 | 11,979,117,201 |
| 2,113,362,409 | 1102 | විදේශීය | 1,982,246,286 | 1,514,140,933 |
| 14,399,167,306 | | එකතුව (අ) | 14,053,193,795 | 13,493,258,134 |
| | | සැපයීම් | | |
| 2,916,522,271 | 1201 | ලිපිද්‍රව්‍ය සහ කාර්යාලයීය අවශ්‍යතා | 2,786,731,835 | 2,625,788,201 |
| 16,097,538,689 | 1202 | ඉන්ධන | 14,270,106,113 | 16,228,047,126 |
| 31,938,848,966 | 1203 | ආහාරපාන සහ නිල ඇඳුම් | 24,846,002,577 | 34,322,355,598 |
| 47,771,443,000 | 1204 | වෛද්‍ය සැපයීම් | 40,474,448,434 | 34,386,922,305 |
| 5,556,234,968 | 1205 | වෙනත් | 4,917,737,372 | 5,921,540,411 |
| 104,280,587,893 | | එකතුව (ආ) | 87,295,026,331 | 93,484,653,641 |
| | | නඩත්තු වියදම් | | |
| 3,453,815,221 | 1301 | වාහන | 3,271,543,195 | 3,164,916,365 |
| 2,249,497,070 | 1302 | යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 1,864,969,718 | 2,023,967,408 |
| 966,592,287 | 1303 | ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 890,969,991 | 924,358,778 |
| 6,669,904,579 | | එකතුව (ඇ) | 6,027,482,904 | 6,113,242,551 |
| | | සේවා | | |
| 4,500,034,173 | 1401 | ප්‍රවාහන | 3,966,765,216 | 4,110,535,361 |
| 3,232,405,393 | 1402 | තැපැල් සහ සන්නිවේදන | 3,060,668,447 | 2,538,246,018 |
| 11,138,802,884 | 1403 | විදුලිය සහ ජලය | 10,357,062,517 | 10,643,201,421 |
| 6,490,221,956 | 1404 | බදු කුලී සහ පළාත් පාලන ආයතන බදු | 6,045,376,634 | 4,372,832,162 |
| 20,313,901,008 | 1405 | වෙනත් | 15,923,736,913 | 25,965,422,733 |
| 2,223,516,800 | 1406 | කල්බදු සඳහා වූ පොළී ගෙවීම් | 2,223,313,649 | 2,244,291,879 |
| 139,230,000,000 | 1407 | රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය - ඉඩම් හා ගොඩනැගිලි | - | - |
| 5,707,000 | 1408 | මෙහෙයුම් කල්බදු යටතේ මිලදී ගත් වාහන සඳහා වාරික | 2,875,310.00 | |
| 187,134,589,215 | | එකතුව (ඈ) | 41,579,798,686 | 49,874,529,574 |
| 312,484,248,993 | | අතිකුත් භාණ්ඩ හා සේවා සඳහා මුළු වියදම (අ+ආ+ඇ+ඈ) | 148,955,501,716 | 162,965,683,901 |
| | සටහන් - 7 | වැය විෂය අනුව වර්ගීකරණය කරන ලද මාරුකිරීම්, ප්‍රදානයන් සහ සහනාධාර | | |
| | | මාරුකිරීම් | | |
| 108,539,323,917 | 1501 | සුභසාධන වැඩසටහන් | 102,340,737,947 | 92,744,323,028 |
| 174,566,179,883 | 1502 | විශ්‍රාමික ප්‍රතිලාභ | 173,151,753,659 | 156,577,095,355 |
| 73,936,850,341 | 1503 | රාජ්‍ය ආයතන | 70,903,607,144 | 61,256,421,115 |
| 42,322,846,610 | 1504 | සංවර්ධන සහනාධාර | 34,807,816,927 | 67,173,004,317 |
| 1,465,478,072 | 1505 | සම්මාදම් සහ දායකමුදල් | 1,302,632,032 | 2,443,873,517 |
| 2,884,666,731 | 1506 | රජයේ සේවකයින් සඳහා දේපළ ණය පොළී | 2,466,312,883 | 2,435,692,345 |
| 169,262,595,900 | 1507 | පළාත් සභා සඳහා දායකත්වය | 169,106,043,526 | 167,551,163,300 |
| 3,969,922,516 | 1508 | වෙනත් | 2,724,009,926 | 2,667,108,551 |
| 360,000,000 | 1509 | හදිසි අවශ්‍යතා අරමුදලට දායකත්වය | 360,000,000 | - |
| 577,307,863,970 | | එකතුව | 557,162,914,046 | 552,848,681,528 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| අයවැය ඇස්තමේන්තුව 2016 රු. | වැය විෂය අංකය | වැය විෂය විස්තරය | තත්‍ය | |
|----------------------------------|-------------------|---|--------------------------|--------------------------|
| | | | 2016 රු. | 2015 රු. |
| | සටහන් - 8 | වැය විෂය අනුව වර්ගීකරණය කරන ලද පොළී ගෙවීම් | | |
| 514,250,689,859 | 1601 | දේශීය ණය | 509,818,769,732 | 450,053,200,358 |
| 103,002,470,000 | 1602 | විදේශීය ණය | 101,075,801,143 | 77,174,371,554 |
| 617,253,159,859 | | එකතුව | 610,894,570,875 | 527,227,571,912 |
| | සටහන් - 9 | වැය විෂය අනුව වර්ගීකරණය කරන ලද අනෙකුත් පුනරාවර්තන වියදම් | | |
| 1,209,608,531 | 1701 | පාඩු හා කපාහැරීම් | 1,129,314,209 | 137,187,257 |
| 98,358,213 | 1702 | අනපේක්ෂිත සේවා | 38,693,646 | - |
| 1,307,966,744 | | එකතුව | 1,168,007,855 | 137,187,257 |
| 1,970,679,977,696 | | මුළු පුනරාවර්තන වියදම්වල එකතුව (සටහන් 5 - 9) | 1,770,881,752,657 | 1,672,921,451,455 |
| | සටහන් - 10 | වැය විෂය අනුව රාජ්‍ය ආයෝජන වියදම් වර්ගීකරණය | | |
| | | මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම | | |
| 22,241,188,196 | 2001 | ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 14,718,979,580 | 20,699,326,826 |
| 6,926,996,727 | 2002 | යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 5,191,009,022 | 5,492,379,786 |
| 4,897,830,586 | 2003 | වාහන | 4,547,825,013 | 3,945,074,125 |
| 34,066,015,508 | | එකතුව (අ) | 24,457,813,615 | 30,136,780,737 |
| | | මූලධන වත්කම් අත්පත් කර ගැනීම් | | |
| 4,032,887,596 | 2101 | වාහන | 1,306,655,003 | 1,522,866,573 |
| 7,912,565,622 | 2102 | ගෘහභාණ්ඩ සහ කාර්යාලීය උපකරණ | 5,500,947,806 | 8,462,079,501 |
| 15,701,637,899 | 2103 | යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 11,423,305,803 | 14,787,389,033 |
| 199,481,666,572 | 2104 | ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 146,251,172,163 | 177,647,866,087 |
| 67,901,233,267 | 2105 | ඉඩම් සහ ඉඩම් වැඩිදියුණු කිරීම් | 44,021,255,513 | 69,791,747,649 |
| 5,793,200,000 | 2108 | කල්බදු වාහන සඳහා ණය මුදල් ආපසු ගෙවීම් | 5,792,703,689 | 4,799,911,222 |
| 300,823,190,955 | | එකතුව (ආ) | 214,296,039,977 | 277,011,860,065 |
| | | ප්‍රාග්ධන මාරුකිරීම් | | |
| 92,289,169,734 | 2201 | රාජ්‍ය ආයතන | 76,959,699,835 | 68,415,494,650 |
| 9,125,313,641 | 2202 | සංවර්ධන සහායන් | 7,933,892,745 | 5,595,842,426 |
| 31,394,140,000 | 2203 | පළාත් සභා සඳහා දායකත්වය | 15,212,123,000 | 17,097,640,000 |
| 2,246,000,000 | 2204 | විදේශයන්ට මාරුකිරීම් | 2,191,375,495 | 668,222,160 |
| 135,054,623,375 | | එකතුව (ඇ) | 102,297,091,076 | 91,777,199,236 |
| | | මූල්‍ය වත්කම් අත්පත් කර ගැනීම් | | |
| 19,426,635,936 | 2301 | හිමිකම් දායක මුදල් | 19,426,635,936 | 89,387,108,925 |
| 20,992,321,225 | 2302 | ණයදීම් | 16,976,835,296 | 14,591,639,259 |
| 40,418,957,161 | | එකතුව (ඈ) | 36,403,471,232 | 103,978,748,184 |
| | | හැකියා වර්ධනය | | |
| 5,739,495,104 | 2401 | කාර්ය මණ්ඩල පුහුණු | 5,144,133,807 | 6,252,151,228 |
| 5,739,495,104 | | එකතුව (ඉ) | 5,144,133,807 | 6,252,151,228 |
| | | වෙනත් මූලධන වියදම් | | |
| 8,448,230,678 | 2501 | ප්‍රතිව්‍යුහගතකරණය | 8,442,078,321 | 1,270,129,439 |
| 309,141,364,696 | 2502 | වෙනත් ආයෝජන | 188,296,810,487 | 156,571,098,659 |
| 332,366,219,186 | 2503 | අනපේක්ෂිත සේවා | - | - |
| 18,760,910,500 | 2504 | පළාත් සභා සඳහා දායකත්වය | 14,675,268,415 | 16,965,456,517 |
| 668,716,725,060 | | එකතුව (ඊ) | 211,414,157,223 | 174,806,684,616 |
| 1,184,819,007,163 | | රාජ්‍ය ආයෝජනයන්හි මුළු වියදම (අ+ආ+ඇ+ඈ+ඉ+ඊ) | 594,012,706,930 | 683,963,424,066 |
| 3,155,498,984,859 | | මුළු වියදම්වල එකතුව (සටහන් 5 - 10) | 2,364,894,459,587 | 2,356,884,875,521 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ විනිමය | වටිනාකම (විදේශ විනිමය) | තත්‍ය | |
|--|---|---------|--------------|------------------------|-----------------------|-----------------------|
| | | | | | 2016 | 2015 |
| | | | | | වටිනාකම | වටිනාකම |
| | | | | | රු. | රු. |
| විධි සෙවනස්ක් එක්ස්පෝට් ක්‍රෙඩිට් | | | | | 501,504,340 | 439,287,229 |
| 1 | රත්මලාන, ජා ඇල අපවිත්‍ර ජල පවිත්‍රකරණ ව්‍යාපෘතිය | 2007029 | USD | 3,472,697 | 501,504,340 | 439,287,229 |
| විජේසි පුනර්ජීවිත නිවැරදිකිරීම් | | | | | - | 26,982,742 |
| 2 | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම | 2011036 | EUR | | - | 26,982,742 |
| ආසියානු සංවර්ධන බැංකුව (ADB) | | | | | 51,225,174,832 | 48,198,446,504 |
| 3 | තාක්ෂණික සහායන් ණය මහාමාර්ග සැකසීමේ පහසුකම් | 2004006 | XDR | | - | 34,746,062 |
| 4 | "දැනුම ඇති සමාජයක් සඳහා අධ්‍යාපනය" ව්‍යාපෘතිය | 2007031 | XDR | | - | 212,678,925 |
| 5 | වියළි කලාපයේ නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය | 2009008 | XDR | 6,816,758 | 1,372,263,865 | 1,512,888,172 |
| 6 | පිරිසිදු බලශක්තිකරණ සඳහා පිවිසුම් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2009006 | USD | 7,883,500 | 1,138,032,377 | 2,488,776,804 |
| 7 | පිරිසිදු බලශක්තිකරණ සඳහා පිවිසුම් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2009007 | XDR | 1,675,656 | 336,593,212 | 344,262,310 |
| 8 | නැගෙනහිර හා උතුරුමැද පළාත් මාර්ග ව්‍යාපෘතිය | 2009018 | XDR | | - | 171,199,478 |
| 9 | මහ කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය (OCR) | 2009028 | USD | 4,274,465 | 623,509,743 | 2,614,567,449 |
| 10 | මහ කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය (ADF) | 2009029 | XDR | 2,814,519 | 568,582,739 | 514,898,822 |
| 11 | මූල්‍ය කළමනාකරණ හා කාර්යක්ෂමතාව සඳහා වූ ආසියානු සංවර්ධන බැංකු ණය ව්‍යාපෘතිය | 2010019 | USD | 4,030,402 | 589,129,539 | 180,683,070 |
| 12 | ගැටුම් බලපෑ ප්‍රදේශවල කඩිනම් ව්‍යාපෘතිය | 2010021 | USD | | | 4,158,781,361 |
| 13 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (OCR) | 2010025 | USD | 2,624,392 | 379,745,490 | 1,368,452,637 |
| 14 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | 2010026 | XDR | 1,629,463 | 330,191,367 | 424,406,909 |
| 15 | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (OCR) | 2011001 | USD | 358,086 | 51,873,907 | 121,511,078 |
| 16 | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ADF) | 2011002 | XDR | 9,328,728 | 1,866,651,901 | 458,724,098 |
| 17 | තිරසාර විදුලිබල ආංශීය සහයෝගීතා ව්‍යාපෘතිය | 2011012 | USD | 15,937,065 | 2,301,074,501 | 1,616,021,953 |
| 18 | තිරසාර විදුලිබල ආංශීය සහයෝගීතා ව්‍යාපෘතිය | 2011013 | XDR | 1,786,733 | 331,615,865 | 74,178,344 |
| 19 | දෙවන පෙළ නගර හා ග්‍රාමීය ප්‍රජාවගේ ජල සැපයුම් ව්‍යාපෘතිය | 2011015 | USD | | - | 32,620,435 |
| 20 | දෙවන පෙළ නගර හා ග්‍රාමීය ප්‍රජාවගේ ජල සැපයුම් ව්‍යාපෘතිය (XDR) | 2011016 | XDR | | - | 144,962,205 |
| 21 | පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2011028 | XDR | 12,449,329 | 2,514,206,405 | 2,886,189,918 |
| 22 | ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය (අතිරේක මූල්‍ය ප්‍රතිපාදන) | 2011035 | USD | 8,868,191 | 1,279,615,468 | 3,124,530,105 |
| 23 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | 2012029 | XDR | 6,503,529 | 1,293,406,732 | 2,942,278,180 |
| 24 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | 2012030 | USD | 2,320,846 | 333,706,272 | 1,243,115,498 |
| 25 | පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | 2013015 | USD | 29,721,207 | 4,344,441,446 | 1,390,421,110 |
| 26 | පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | 2013017 | XDR | 2,495,203 | 504,434,267 | 417,886,429 |
| 27 | වියළි කලාපයේ නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ADF) | 2013021 | XDR | 1,016,398 | 205,353,311 | 1,801,744,308 |
| 28 | අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණු කිරීමේ ව්‍යාපෘතිය (OCR) | 2013034 | USD | 12,500,000 | 3,530,101,595 | |
| 29 | අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණු කිරීමේ ව්‍යාපෘතිය (ADF) | 2013035 | XDR | 8,321,751 | | 4,202,823,622 |
| 30 | මහ කොළඹ ජල අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2013042 | USD | 9,135,713 | 1,347,486,946 | 2,068,259,910 |
| 31 | මහ කොළඹ ජල අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2013043 | XDR | 640,703 | 128,768,277 | 153,886,924 |
| 32 | දකුණු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය | 2014017 | USD | 8,412,433 | 1,224,975,946 | 522,335,445 |
| 33 | දකුණු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය | 2014018 | XDR | 1,257,509 | 254,609,347 | 239,141,955 |
| 34 | නිපුණතා අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන | 2014005 | USD | 9,000,000 | 2,523,635,656 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ විනිමය | තත්‍ය | | |
|--|---|---------------------|--------------|------------------------|-----------------------|-----------------------|
| | | | | 2016 | | 2015 |
| | | | | වටිනාකම (විදේශ විනිමය) | වටිනාකම රු. | වටිනාකම රු. |
| 35 | නිපුණතා අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන | 2014006 | XDR | 5,868,000 | | 3,012,468,675 |
| 36 | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන | 2014041 | XDR | 22,321,280 | 4,483,066,356 | 4,284,613,901 |
| 37 | මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩසටහන -2 | 2014029 | USD | 6,326,245 | 937,190,717 | 22,715,885 |
| 38 | මහ කොළඹ ජල සහ අප ජල කළමනාකරණ වැඩසටහන -3 | 2014030 | XDR | 698,941 | 141,364,596 | 45,022,961 |
| 39 | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන | 2015009 | XDR | 69,145 | 13,940,183 | 1,118,303,265 |
| 40 | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන | 2015010 | USD | 64,226,120 | 9,312,532,800 | 1,288,157,382 |
| 41 | මහවැලි ජල ආරක්ෂණ ආයෝජන වැඩසටහන | 2015025 | USD | | | 960,190,919 |
| 42 | මහවැලි ජල ආරක්ෂණ ආයෝජන වැඩසටහන | 2015024 | XDR | 6,562,419 | 1,311,150,206 | - |
| 43 | බරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2014036 | XDR | 691,263 | 138,066,506 | - |
| 44 | බරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2014037 | USD | 1,907,096 | 274,056,003 | - |
| 45 | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ට්‍රැන්ච් 3 | 2015036 | USD | 113,750 | 16,522,188 | - |
| 46 | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ට්‍රැන්ච් 4 | 2015037 | XDR | 16,862,882 | 3,401,404,102 | - |
| 47 | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය මාලාව | 2016014 | USD | 12,500,000 | 1,821,875,000 | - |
| අපනයන ආනයන බැංකුව - ඇමෙරිකා එක්සත් ජනපදය | | | | | 2,743,497,534 | 1,170,996,524 |
| 48 | බදුල්ල, හාලිඇල සහ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය | 2013025 | USD | 18,941,452 | 2,743,497,534 | 1,170,996,524 |
| බොරිනිල් බැංකුව | | | | | - | 7,878,332,632 |
| 49 | ආපදා ප්‍රතිවාර ජාල ව්‍යාපෘතිය | 2009031 | EUR | | - | - |
| 50 | කිරි ගවයින් ආනයනය කිරීම (නෙදර්ලන්තය / ඕස්ට්‍රේලියා) | 2011026/ 2011025 | USD | | - | - |
| 51 | හම්බන්තොට රෝහල් සංවර්ධනය | 2012010 | EUR | | - | 2,436,895,911 |
| 52 | නුවරඑළිය රෝහල් සංවර්ධනය | 2012009 | EUR | | - | 2,323,518,231 |
| 53 | ජාතික රුධිර පාරවිලයනය කිරීමේ සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2013001 | USD | | - | 1,077,230,859 |
| 54 | ජාතික රුධිර පාරවිලයනය සේවාව යටතේ පවතින පර්යන්ත ලේ බැංකුව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2013024 | EUR | | - | 2,040,687,632 |
| යුරෝපීය ජාත්‍යන්තර බැංකුව | | | | | 7,357,487,094 | 3,946,099,243 |
| 55 | ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා බරිත බලශක්ති අංශයන්හි සිදුකරනු ලබන ආයෝජන ණය | 2013047 | USD | 46,874,649 | 7,357,487,094 | 3,946,099,243 |
| ෆෝර්ට් එක්ස්පෝර්ට් එන්ට්/ෆෝර්ට් බැන්ක් එස්ඒ | | | | | | 353,310,118 |
| 56 | කොළොන්නා බලන්ගොඩ ජලසම්පාදන ව්‍යාපෘතිය | 2011029 | EUR | | | 353,310,118 |
| විච්චිබ්බි බැංකුව - විංගලන්තය | | | | | 1,460,915,522 | 5,808,456,974 |
| 57 | වානේ පාලම් 200 ක් ඉදිකිරීම | 2012023 | USD | 3,099,675 | 447,941,713 | 2,628,947,097 |
| 58 | මිල්කෝ පෞද්ගලික සමාගම නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය | 2013012 | USD | - | - | 1,322,737,023 |
| 59 | ප්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය - අදියර II | 2013027 | USD | 7,011,642 | 1,012,973,809 | 1,856,772,854 |
| විච්චිබ්බි බැංකුව (ටිකේට් - ඩෙන්මාර්ක්) | | | | | 4,434,421,566 | - |
| 60 | බඩල්ගම කිරි පිරිසැකසුම් යන්ත්‍රෝපකරණ ස්ථාපනය | 2015019 | EUR | 27,719,365 | 4,434,421,566 | - |
| ජාත්‍යන්තර සංවර්ධන මණ්ඩලය (IDA) | | | | | 35,673,925,764 | 17,827,019,074 |
| 61 | වේලි ආරක්ෂණ සහ ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය | 2008031 | XDR | | | 323,353,381 |
| 62 | පළාත් මාර්ග ව්‍යාපෘතිය | 2010001 | XDR | | | 767,782,050 |
| 63 | 21 වන සියවස සඳහා වූ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය | 2010024 | XDR | 1,069,015 | 216,117,650 | 1,333,943,408 |
| 64 | උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන හා සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2010043 | XDR | 454,002 | 92,700,160 | 28,212 |
| 65 | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිය | 2010044 | XDR | | - | 2,244,053,345 |
| 66 | ගැටුම්වලින් හානියට පත් ප්‍රදේශවල ප්‍රජා ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය දෙවන හා තෙවන අදියර | 2011037 | XDR | | - | 27,481,598 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ වලිමය | තත්‍ය | | |
|---|---|---------|-------------|-----------------------|-----------------------|-------------|
| | | | | 2016 | | 2015 |
| | | | | වටිනාකම (විදේශ වලිමය) | වටිනාකම රු. | වටිනාකම රු. |
| 67 | මහා මාර්ග අංශ උපකාරක ව්‍යාපෘතිය | 2011010 | XDR | - | 1,396,893,693 | |
| 68 | දැනුම් පදනම් කරගත් ආර්ථිකයක් සඳහා මානව ප්‍රාග්ධන ව්‍යාපෘතිය | 2012012 | XDR | 16,730,904 | 3,343,177,281 | |
| 69 | ද්විතිය සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2013030 | XDR | 15,167,119 | 3,080,081,940 | |
| 70 | දේශගුණ ප්‍රත්‍යස්ථිතිය (විපර්යාස) ඉහළ නැංවීමේ කළමනාකරණ වැඩසටහන | 2014010 | XDR | 12,604,825 | 2,537,070,030 | |
| 71 | උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය | 2014019 | XDR | 7,128,193 | 1,457,501,711 | |
| 72 | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය | 2014022 | XDR | 10,900,758 | 2,224,541,233 | |
| 73 | වෙළු ආරක්ෂණ සහ ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍යයන් | 2014020 | XDR | 17,038,811 | 3,432,144,666 | |
| 74 | ජලසම්පාදන හා සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2015028 | XDR | 6,922,062 | 1,380,245,301 | |
| 75 | මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය | 2015030 | XDR | 1,039,775 | 206,584,497 | |
| 76 | උතුරු නැගෙනහිර පළාත් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය අවශ්‍යතා (NELSIP) | 2015031 | XDR | 14,300,000 | 2,908,951,294 | |
| 77 | තරඟකාරී විනිවිදභාවය සහ මූල්‍ය තිරසාරාත්මක සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන් | 2016030 | USD | 100,000,000 | 14,794,810,000 | |
| ඉදිකිරීම් සහ සංවර්ධන සඳහා වූ ජාත්‍යන්තර බැංකුව | | | | 16,471,525,600 | 2,496,714,406 | |
| 78 | කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය | 2012011 | USD | 11,762,000 | 1,692,551,800 | |
| 79 | ආපදා අවදානම් කළමනාකරණ සංවර්ධන ප්‍රතිපත්ති ණය | 2014013 | USD | 101,490,000 | 14,778,973,800 | |
| කෘෂිකර්ම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල | | | | 3,304,239,908 | 1,072,012,667 | |
| 80 | වියළි කලාපයේ ජනතාවගේ ජීවිකාව සඳහා සහයවීමේ ව්‍යාපෘතිය | 2004022 | XDR | - | - | |
| 81 | සුනාමි ව්‍යසනයට පත් වෙරළ සම්පත් කළමනාකරණය සහ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය | 2005022 | XDR | - | 12,275,813 | |
| 82 | කුඩා තේ වතු හිමියන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය | 2007011 | XDR | 1,513,114 | 306,519,536 | |
| 83 | සුනාමි ව්‍යසනයට පත් ජනතාවගේ ජීවිකාව සඳහා සහයවීමේ ව්‍යාපෘතිය | 2008025 | XDR | - | 20,226,783 | |
| 84 | ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන | 2010009 | XDR | 9,089,474 | 1,840,724,183 | |
| 85 | ඉරනමඩු වාරිමාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2012008 | XDR | 5,701,789 | 1,156,996,188 | |
| බණිජතෙල් අපනයනික රටවල සංගමය (OPEC) | | | | 1,808,068,645 | 2,460,801,592 | |
| 86 | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | 2010038 | USD | 4,223,183 | 616,390,454 | |
| 87 | මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය | 2012024 | USD | 5,904,396 | 860,456,837 | |
| 88 | කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය | 2013023 | USD | 2,287,197 | 331,221,354 | |
| රෙයිලේසන්ස් බැංකුව | | | | 379,682,666 | - | |
| 89 | කොවිඩ්-19 පාලන ක්‍රියාත්මක කිරීම | 2016001 | USD | 2,391,643 | 379,682,666 | |
| රුසියන් සමූහාණ්ඩු රජය | | | | - | 12,257,775,512 | |
| 90 | රුසියානු ණය මාලාව | 2010018 | USD | - | 12,257,775,512 | |
| ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත ආයෝජන බැංකුව | | | | 695,547,861 | 683,079,227 | |
| 91 | අම්පාර දිස්ත්‍රික්කයේ මුදානොගත් ප්‍රදේශවල ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර III | 2010023 | USD | 5,188,798 | 695,547,861 | |
| යුනික්වෙට් ඒ පී බැංකුව (ඔස්ට්‍රියා) | | | | 815,774,036 | 866,453,884 | |
| 92 | මහියංගනය ජලසම්පාදන ව්‍යාපෘතිය වර්ධනය කිරීම | 2013004 | EUR | 2,020,543 | 322,905,261 | |
| 93 | ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග දෙපාර්තමේන්තුවේ හෘද කැනටිකරණ පද්ධති 2 ක් ලබාදීම | 2013006 | - | - | - | |
| 94 | කතරගම පූජනීය නගර ආශ්‍රිත මලාපවහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම | 2013045 | EUR | 3,092,081 | 492,868,775 | |
| බීඑන්පී පැරඩිස් | | | | 24,570,837 | 464,186,190 | |
| 95 | වානේ දුම්රිය පාලම් (7) ක් නැවත ඉදිකිරීම | 2013032 | EUR | 162,408 | 24,570,837 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ විනිමය | වටිනාකම (විදේශ විනිමය) | තත්‍ය | | |
|--|---|---------|--------------|------------------------|-----------------------|-----------------------|------|
| | | | | | 2016 | | 2015 |
| | | | | | වටිනාකම | වටිනාකම | |
| | | | | | රු. | රු. | |
| කැල්ගෝන් ක්‍රෙඩිට් ඇක්‍රිකෝල් සී.අයි.බී | | | | | 39,394,862 | - | |
| 96 | නව ලක්ෂපාන හා විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාර නවීකරණ ව්‍යාපෘතිය | 2008042 | USD | 300,688 | 39,394,862 | - | |
| | කෝප් සෙන්ට්‍රල් රෙයිටේඩ්සන්ස් - බොරන්ලින් බැංකුව | | | | 7,572,563,068 | 6,909,836,103 | |
| 97 | ශ්‍රී ලංකා කිරි පව්ව සංවර්ධන ව්‍යාපෘතිය අදියර - 2 | 2014032 | USD | 4,804,011 | 654,764,898 | 1,592,259,046 | |
| 98 | ශ්‍රී ලංකා කිරි පව්ව සංවර්ධන ව්‍යාපෘතිය අදියර - 2 | 2014033 | USD | | - | 407,740,954 | |
| 99 | ග්‍රාමීය පාලම් 463 ක් ඉදිකිරීම | 2014035 | USD | 43,136,495 | 6,917,798,171 | 4,909,836,103 | |
| | වින සංවර්ධන බැංකු සංස්ථාව | | | | 18,532,844,112 | 35,673,770,598 | |
| 100 | ප්‍රමුඛ මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2010051 | USD | | - | 1,719,579,036 | |
| 101 | ප්‍රමුඛ මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම | 2011007 | USD | 7,375,956 | 1,062,413,068 | 13,752,050,266 | |
| 102 | මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය | 2012017 | USD | 45,331,717 | 6,601,139,560 | 2,928,840,165 | |
| 103 | ප්‍රමුඛ මාර්ග වැඩිදියුණු කිරීමේ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය III (අදියර 1) | 2014001 | USD | 59,334,818 | 8,675,319,232 | 17,273,301,131 | |
| 104 | ප්‍රමුඛ මාර්ග වැඩිදියුණු කිරීමේ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය III (අදියර 11) | 2014034 | USD | 14,855,169 | 2,193,972,251 | - | |
| | ප්‍රංශ රජය | | | | 719,870,391 | 1,469,872,937 | |
| 105 | ත්‍රිකුණාමලය ජලසම්පාදන ව්‍යාපෘතිය | 2005052 | EUR | 941,294 | 150,865,113 | 55,663,543 | |
| 106 | ජාතික මහා මාර්ග ජාලයට අයත් පාලම් 46ක් පුළුල් කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය | 2012028 | EUR | 1,435,168 | 229,887,591 | 719,036,894 | |
| 107 | අඹනලේ ජල සැපයුම් පද්ධති වැඩිදියුණු කිරීම ක්‍රියාවට නැංවීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය | 2014027 | EUR | | - | 695,172,500 | |
| 108 | බරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2015023 | EUR | 2,062,184 | 339,117,688 | - | |
| | ජර්මන් රජය | | | | 1,596,556,041 | 211,163,874 | |
| 109 | යාපනය නගරයේ විදුලිබල සැපයුම පුනරුත්ථාපන ව්‍යාපෘතිය | 2005051 | EUR | | - | 86,420,371 | |
| 110 | ගාල්ල දිස්ත්‍රික් ජල සැපයුම් ප්‍රතිසංස්කරණය - අදියර 11 | 2010036 | EUR | 99,872 | 17,661,983 | - | |
| 111 | ගාල්ල-මහමෝදර මාතෘ රෝහල ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 2012022 | EUR | 9,902,810 | 1,578,894,058 | 124,743,503 | |
| | ඉන්දියානු රජය | | | | 6,553,283,881 | 23,520,993,882 | |
| 112 | කොළඹ - මාතර දුම්රිය මාර්ගය නගා සිටුවීම | 2008011 | USD | | - | 30,509,365 | |
| 113 | කොළඹ - මාතර දුම්රිය මාර්ගය නගා සිටුවීම - අදියර II | 2010010 | USD | | - | 322,329,803 | |
| 114 | ඕමන්ත - පලෙයි මැදවව්විය මඩු නලෙයිමන්තාරම දුම්රිය මාර්ගය යළි සකස් කිරීම | 2010052 | USD | | - | 7,711,041,313 | |
| 115 | ඉන්දියන් ඩොලර් ණය ගිවිසුම | 2008006 | USD | 2,370,207 | 344,152,537 | 1,071,885,619 | |
| 116 | විසල් දඹුලු ජලසම්පාදන ව්‍යාපෘතිය | 2012002 | USD | 2,234,002 | 323,570,772 | 714,190,418 | |
| 117 | උතුරු දුම්රිය සේවාවන් නැවත ස්ථාපනය කිරීම | 2012003 | USD | 654,855 | 95,445,140 | 9,267,401,903 | |
| 118 | අක්වෙරළ මුර යාත්‍රා 02 ක් සම්පාදනය | 2013046 | USD | 39,930,000 | 5,790,115,432 | 4,403,635,462 | |
| | කුවේට් රජය | | | | 1,322,404,228 | 1,422,224,758 | |
| 119 | පාලම් ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | 1995013 | KWD | 6,484 | 3,105,987 | 44,032,553 | |
| 120 | සුනාමි බලපෑමට පත් ප්‍රදේශයන්හි නෘතියික අධ්‍යාපන හා පරිපාලන යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය | 2005048 | KWD | - | - | 37,000,000 | |
| 121 | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | 2009002 | KWD | 1,367,458 | 657,086,129 | 875,642,314 | |
| 122 | ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලීය සංවර්ධන ව්‍යාපෘතිය අදියර I "බී" | 2011030 | KWD | 928,071 | 443,449,430 | 406,320,053 | |
| 123 | පාලම් 25 ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 2014002 | KWD | 457,301 | 218,762,681 | 59,229,838 | |
| | මහජන වින සමූහාණ්ඩුව | | | | 1,539,306,000 | - | |
| 124 | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය - ජාතික ලලිත කලා වික්‍රාගාරය (නෙළුම් පොකුණ) | 2000073 | CNY | 20,000,000 | 308,234,000 | - | |
| 125 | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය - ජාතික ලලිත කලා වික්‍රාගාරය (නෙළුම් පොකුණ) | 2002076 | CNY | 30,000,000 | 483,027,000 | - | |
| 126 | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය - ජාතික ලලිත කලා වික්‍රාගාරය (නෙළුම් පොකුණ) | 2003077 | CNY | 50,000,000 | 748,045,000 | - | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ විනිමය | වටිනාකම (විදේශ විනිමය) | තත්‍ය | |
|---|---|---------|--------------|------------------------|-----------------------|-----------------------|
| | | | | | 2016 | 2015 |
| | | | | | වටිනාකම | වටිනාකම |
| | | | | | රු. | රු. |
| අරාබි ආර්ථික සංවර්ධනය සඳහා සවුදි අරමුදල | | | | | 2,828,708,611 | 5,102,996,752 |
| 127 | මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ග ව්‍යාපෘතිය | 2004043 | SAR | 1,493,523 | 56,838,274 | - |
| 128 | අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය | 2008001 | SAR | 16,253,419 | 618,901,524 | 360,400,396 |
| 129 | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | 2010028 | SAR | 14,423,908 | 547,262,329 | 1,881,338,317 |
| 130 | මහාමර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය | 2012025 | SAR | 39,796,620 | 1,524,384,856 | 2,861,258,040 |
| 131 | අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය (ADF) | 2015027 | SAR | 2,092,569 | 81,321,628 | - |
| | | | | | 22,845,591,557 | 26,980,841,322 |
| ජපන් රජය | | | | | | |
| 132 | මහ කොළඹ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය | 2007004 | JPK | | - | 3,148,119,875 |
| 133 | ජල අංශය සංවර්ධන ව්‍යාපෘතිය | 2007006 | JPK | | - | 2,012,933,848 |
| 134 | ජල අංශය සංවර්ධන ව්‍යාපෘතිය (ii) | 2008014 | JPK | | - | 3,167,687,117 |
| 135 | දිළිඳුකම පිටුදැකීමේ ක්ෂුද්‍ර ව්‍යාපෘතිය (ii) | 2008015 | JPK | | - | 156,091,345 |
| 136 | පළාත් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය | 2010013 | JPK | | - | 2,196,804,596 |
| 137 | නැගෙනහිර පළාත් ජලසැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය | 2010015 | JPK | 1,017,148 | 1,386,124,220 | 908,776,248 |
| 138 | මහනුවර නගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය | 2010016 | JPK | 747,615 | 1,017,608,550 | 494,592,179 |
| 139 | කොළඹ නගරයේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය අදියර-(ii) | 2011003 | JPK | 1,061,127 | 1,382,077,360 | 10,172,497,454 |
| 140 | වවුනියා, කිලිනොච්චි විකාශන මාර්ග | 2011004 | JPK | 412,228 | 517,884,286 | 108,232,284 |
| 141 | හබරන්වෙල වෙස්ට්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය | 2012006 | JPK | 22,839 | 31,782,711 | 25,436,896 |
| 142 | දියුණු වෙමින් පවතින ප්‍රදේශ ඉලක්ක කරමින් මූලික සමාජ සේවා වැඩිදියුණු කිරීම | 2012007 | JPK | 627,128 | 782,977,831 | 692,330,989 |
| 143 | මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ හානි අවම කිරීමේ ව්‍යාපෘතිය | 2013016 | JPK | 1,490,903 | 1,902,697,844 | 243,269,122 |
| 144 | ප්‍රධාන පාලම් සංවර්ධන ව්‍යාපෘතිය | 2013018 | JPK | 1,619,303 | 2,150,000,000 | 2,098,708,195 |
| 145 | නායයාම් ව්‍යාපනවලින් ආරක්ෂාවීමේ ව්‍යාපෘතිය | 2013019 | JPK | 64,462 | 85,588,886 | 349,856,024 |
| 146 | අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතිය | 2013020 | JPK | 80,137 | 103,746,535 | 172,400,555 |
| 147 | කැලණි ගඟ හරහා නව පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 2014003 | JPK | 551,632 | 728,300,021 | 1,033,104,595 |
| 148 | ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2015018 | JPK | 24,743 | 34,803,313 | - |
| 149 | සංවර්ධන ප්‍රතිපත්ති ණය (පෞද්ගලික අංශ සංවර්ධනය, පාලනය වැඩිදියුණු කිරීමේ සහ මූල්‍ය ඒකාබද්ධකරණය) | 2016032 | JPK | 10,000,000 | 12,722,000,000 | - |
| බැන්කෝ ඩිලිබාවෝ විස්කො ආර්ථවේරියා (ස්පාඤ්ඤය) | | | | | 1,074,960,992 | 2,086,595,972 |
| 150 | මහ රත්නපුර ජල බෙදාහැරීමේ ව්‍යාපෘතිය | 2013003 | EUR | | - | 2,086,595,972 |
| 151 | ගණේමුල්ල, පොල්ගහවෙල සහ රාජගිරිය ප්‍රදේශයන්හි ගුවන් පාලම් 03 ක් ඉදිකිරීම | 2015033 | EUR | 6,572,164 | 1,074,960,992 | - |
| කොරියානු රජය | | | | | 2,734,374,988 | 5,114,806,900 |
| 152 | රුහුණපුර ජලසැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය | 2009004 | KRK | | - | 2,570,982,485 |
| 153 | හැටන් නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2010041 | KRK | | - | 571,875,074 |
| 154 | ශ්‍රී ලංකා කොළඹ මධ්‍යම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ ගම්පහ තාක්ෂණික විද්‍යාලය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය | 2013033 | KRK | 5,905,696 | 748,251,690 | 108,720,418 |
| 155 | සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ගොඩනැංවීම | 2013031 | KRK | 460,971 | 59,833,983 | - |
| 156 | හැටන් - නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2015011 | KRK | 2,843,335 | 355,915,739 | 1,863,228,924 |
| 157 | දේදුරු මය ජලසම්පාදන ව්‍යාපෘතිය | 2014038 | KRK | 12,633,738 | 1,570,373,576 | - |
| අපනයන මූල්‍ය සහ රක්ෂණ සංස්ථාව | | | | | 405,306,147 | - |
| 158 | සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ ඊට අදාළ උපකරණ | 2015034 | USD | 2,773,837 | 405,306,147 | - |
| ආනයන අපනයන බැංකුව - චීනය | | | | | 48,788,007,232 | 33,511,991,401 |
| 159 | මහාමාර්ග අංශය - පින්තූරු සිට කොඩිගොඩ | 2011005 | USD | 13,057,899 | 1,895,442,780 | 3,090,948,659 |
| 160 | මහාමාර්ග අංශය - කොඩිගොඩ සිට ගොඩගම | 2011006 | USD | 1,004,818 | 145,176,427 | 1,216,691,118 |
| 161 | නාවත්තල - කරෙයිනිවි - මන්නාරම මාර්ගය කි.මී. 67 ප්‍රතිසංස්කරණය කිරීම හා වැඩිදියුණු කිරීම | 2011008 | USD | | - | 758,022,023 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 11 - විදේශීය ණය ගැනීම් - 2016

| ණය සපයන ආයතන | ව්‍යාපෘතිය | ණය අංකය | විදේශ වලිමය | තත්‍ය | | |
|--|--|---------|-------------|-----------------------|------------------------|------------------------|
| | | | | 2016 | | 2015 |
| | | | | වටිනාකම (විදේශ වලිමය) | වටිනාකම රු. | වටිනාකම රු. |
| 162 | පුත්තලම - මාරුවිකඩේ - මන්නාරම මාර්ගයේ කි.මී. 113 ක් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම | 2011009 | USD | - | - | 3,753,154,705 |
| 163 | නැගෙනහිර නවෝදය | 2012001 | USD | - | - | 336,021,881 |
| 164 | මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම - මාතර බෙලිඅත්ත අංශය | 2013005 | USD | 20,861,427 | 3,035,582,769 | 3,280,122,763 |
| 165 | කුරුණෑගල ජලසම්පාදන සහ මූලාපවහන ව්‍යාපෘතිය | 2013041 | CNY | 87,986,449 | 1,957,132,605 | 2,779,244,229 |
| 166 | මාතර - බෙලිඅත්ත කාණ්ඩයේ මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝකිරීම | 2013022 | CNY | 136,998,063 | 3,012,579,912 | 1,657,648,800 |
| 167 | පිටරවුම් මහාමාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර 3 - කෙරවලපිටිය - කඩවත | 2014024 | USD | 47,825,410 | 6,957,363,694 | 1,836,152,890 |
| 168 | දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම කාණ්ඩය 1- මන්නල සිට බෙලිඅත්ත | 2014025 | CNY | 161,616,271 | 3,495,132,671 | 5,166,730,663 |
| 169 | දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම කාණ්ඩය 1- මන්නල සිට බෙලිඅත්ත | 2014040 | USD | 96,874,812 | 14,163,945,461 | 9,637,253,671 |
| 170 | හම්බන්තොට පාලම් කේන්ද්‍රස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය | 2014026 | CNY | 316,061,411 | 6,951,480,758 | - |
| 171 | බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය - අදියර 2 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | 2016015 | CNY | 48,835,435 | 7,174,170,155 | - |
| ආනයන අපනයන බැංකුව - හංගේරියාව | | | | | 2,171,443,287 | 724,210,488 |
| 172 | කතච්චාච ජල පෝෂක බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය | 2013008 | EUR | 7,488,473 | 1,182,198,486 | 359,369,429 |
| 173 | ලබුගම ජල පෝෂක බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය | 2013009 | EUR | 6,204,262 | 989,244,801 | 364,841,059 |
| බටහිර බැංකු ඒජ් | | | | | 5,223,591,358 | 9,109,278,567 |
| 174 | වානේ පාලම් 537 ක් ඉදිකිරීම | 2014028 | GBP | 26,587,841 | 5,223,591,358 | 9,109,278,567 |
| කේබීසී බැංකුව - බෙල්ජියම් | | | | | 1,151,415,796 | 399,188,993 |
| 175 | මොණරාගල සිට බුත්තල දක්වා ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම | 2014007 | USD | 7,231,077 | 1,151,415,796 | 399,188,993 |
| ස්පාඤ්ඤ රාජධානිය | | | | | 3,207,796,413 | - |
| 176 | ගණේමුල්ල, පොල්ගහවෙල සහ රාජගිරිය ප්‍රදේශයන්හි ගුවන් පාලම් 03 ක් ඉදිකිරීම | 2015032 | EUR | 20,166,151 | 3,207,796,413 | - |
| සිටිබ්‍රෝක් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් - සිංගප්පූර් | | | | | 101,814,320,000 | - |
| 177 | කාලින මූල්‍ය පහසුකම් - විදේශ මුදල් | 2016025 | USD | 700,000,000 | 101,814,320,000 | - |
| වෙනත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්කිරීම් | | | | | 217,875,000,000 | 298,500,650,000 |
| 178 | ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම 2015 - ඇ.ඩො. මිලියන 1500 | 2015029 | USD | - | - | 211,465,650,000 |
| 179 | ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම 2015 - ඇ.ඩො. මිලියන 650 | 2015008 | USD | - | - | 87,035,000,000 |
| 180 | ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම 2016 - ඇ.ඩො. මිලියන 1000 | 2016024 | USD | 1,000,000,000 | 145,250,000,000 | - |
| 181 | ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම 2016 - ඇ.ඩො. මිලියන 500 | 2016026 | USD | 500,000,000 | 72,625,000,000 | - |
| අයහාර | | | | | (644,341,289) | (318,012,016) |
| 182 | පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2006001 | XDR | - | - | (2,898,409) |
| 183 | උතුරු නැගෙනහිර වාරිමාර්ග කෘෂිකාර්මික ව්‍යාපෘතිය | 2004020 | XDR | - | - | (287,338,557) |
| 184 | සහකාර මහාමාර්ග අංශ ව්‍යාපෘතිය | 2006020 | XDR | - | - | (147,595) |
| 185 | මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය - අතිරේක මූල්‍ය අවශ්‍යතා | 2008036 | XDR | - | - | (465,809) |
| 186 | ප්‍රති සංවර්ධන සහ ජීවන තත්ත්ව සංවර්ධන ව්‍යාපෘතිය | 2009020 | XDR | 122,379 | (24,402,198) | (27,161,647) |
| 187 | ගැටුම් බලපෑ ප්‍රදේශවල කඩිනම් ව්‍යාපෘතිය | 2010021 | USD | 83,277 | (12,088,754) | - |
| 188 | නැගෙනහිර හා උතුරුමැද පළාත් මාර්ග ව්‍යාපෘතිය | 2009018 | XDR | 43,227 | (8,891,718) | - |
| 189 | දෙවන පෙළ තරග හා ග්‍රාමීය ප්‍රජාවගේ ජල සැපයුම් ව්‍යාපෘතිය (XDR) | 2011016 | XDR | 184,308 | (36,737,379) | - |
| 190 | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා සංවර්ධන පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය | 2010044 | XDR | 1,050,816 | (209,775,447) | - |
| 191 | මුහුදුබඩ දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර II වකතුව | 2011010 | XDR | 1,771,333 | (352,445,794) | - |
| | | | | | 574,248,733,878 | 556,370,365,051 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

2016 සටහන් - 12 - විදේශීය ප්‍රදානයන්

| ආධාරකරු | තත්‍ය | |
|--|----------------------|----------------------|
| | 2016 රු. | 2015 රු. |
| මුදලින් ලැබුණු ප්‍රදානයන් | | |
| ආසියානු සංවර්ධන බැංකුව (ADB) | 1,508,637 | - |
| ජපාන රජය (JICA) | 21,128,639 | 157,479,766 |
| ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) | 24,297,685 | 1,636,555 |
| ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) | 247,628 | 2,413,757 |
| සේවි ද විල්ඩරන් | 649,799 | - |
| ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය (IDRC) | 2,764,693 | - |
| සර් විශ්වවිද්‍යාලය | 2,022,359 | - |
| ස්විඩන් ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය (SIDA) | 14,449,514 | - |
| ඇමෙරිකා එක්සත් ජනපද කාර්මික සංවර්ධන සංවිධානය | 2,245,761 | - |
| ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය (IDA) | 336,504 | - |
| එක්සත් රාජධානිය (UK) | 71,320,545 | 55,008,101 |
| එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) | 242,103,977 | 278,069,405 |
| එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) | 1,931,670 | 4,340,875 |
| එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) | 13,132,796 | 21,426,086 |
| එක්සත් ජාතීන්ගේ ළමා අධ්‍යාපන අරමුදල (UNICEF) | 101,448,257 | 159,031,743 |
| ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) | 43,405,965 | 40,925,914 |
| ලෝක ආහාර වැඩසටහන (WFP) | 384,628,818 | 37,026,250 |
| ලෝක බැංකුව (WB) | 555,000,619 | 470,522,216 |
| එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) | 46,064,926 | 19,687,396 |
| එන්නත්කරණය හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සංවිධානය (GAVI) | - | 20,648,653 |
| දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව (SAARC) | 77,432,067 | 24,334,200 |
| ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) | 21,951 | 200,000 |
| ෆෙඩරේෂන් පදනම | - | 210,530 |
| ඥානම් පදනම | - | 19,781,000 |
| කොරියානු රජය | 13,992,418 | 10,270,899 |
| ඉතාලි රජය | 16,224,351 | 10,271,931 |
| නෝර්වේ රජය (NORAD) | 7,992,259 | 23,921,834 |
| ජර්මන් රජය | 8,078,574 | 986,514 |
| කැනඩා රජය | 836,074 | 22,715,404 |
| බහරේන් රජය | 32,375,000 | 97,600,000 |
| චීන රජය | 4,516,624 | - |
| පකිස්තාන් රජය | 32,300,000 | 99,400,000 |
| එකතුව (අ) | 1,722,458,110 | 1,577,909,030 |
| විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් මගින් ලැබුණු ප්‍රදානයන් | | |
| ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය (IDA) | 2,301,740,807 | 2,189,903,418 |
| ආසියානු සංවර්ධන බැංකුව (ADB) | 479,985,591 | 484,159,737 |
| එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) | 2,992,351 | 11,936,670 |
| කෘෂිකර්ම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල (IFAD) | 222,707,253 | 181,384,676 |
| ලෝක බැංකුව (WB) | 182,205,110 | 19,685,191 |
| එකතුව (ආ) | 3,189,631,112 | 2,887,069,693 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

2016 සටහන් - 12 - විදේශීය ප්‍රදානයන්

| ආධාරකරු | හතර | |
|---|----------------------|----------------------|
| | 2016 රු. | 2015 රු. |
| උපකරණ හා ද්‍රව්‍ය ස්වරූපයෙන් ලැබුණු හා වාර්තා කරන ප්‍රදානයන් | | |
| ලෝක ආහාර වැඩසටහන (WFP) | 338,127,342 | 489,962,380 |
| කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) | 257,784,105 | 37,720,050 |
| ඉන්දියානු රජය | - | 81,658,935 |
| ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) | 73,509,846 | 360,304,209 |
| ජර්මන් රජය (GIZ) | 9,347,876 | - |
| එකතුව (අ) | 678,769,169 | 969,645,574 |
| සාප්ත ගෙවීම් | | |
| ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) | 142,993,804 | 42,675,863 |
| ඉන්දියානු රජය | 189,092,686 | 110,367,473 |
| ජර්මන් රජය (GIZ) | 1,358,212,843 | 335,859,215 |
| ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (USAID) | 128,485,778 | - |
| ඒඩ්ස්, ක්ෂයරෝගය සහ මැලේරියා රෝග මර්දනය කිරීමේ ගෝලීය අරමුදල | 86,329,813 | - |
| ආසියානු සංවර්ධන බැංකුව (ADB) | - | 143,189,752 |
| එකතුව (ආ) | 1,905,114,924 | 632,092,303 |
| මුළු එකතුව = (අ)+(ආ)+(අ)+(ආ) | 7,495,973,314 | 6,066,716,599 |
| අඩුකළා: වැරදි නිවැරදි කිරීම් සඳහා ගැලපීම් | - | 52,859,930 |
| මුළු එකතුව | 7,495,973,314 | 6,013,856,669 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| | තත්‍ය | |
|--|--------------------------|--------------------------|
| | 2016 රු. | 2015 රු. |
| සටහන් - 13 - දේශීය බැංකු නොවන ණය ගැනීම් | | |
| භාණ්ඩාගාර බිල්පත් මගින් ඉද්ධ ණය ගැනීම් - 8085 | 159,111,758,933 | (73,658,159,335) |
| භාණ්ඩාගාර බැඳුම්කර - 9093 | 668,013,220,000 | 926,357,237,277 |
| විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකකය - 9107 | 17,437,368,276 | - |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර - 9105 | 196,978,909,408 | 334,531,812,000 |
| | 1,041,541,256,617 | 1,187,230,889,942 |
| භාණ්ඩාගාර බිල්පත් මගින් ඉද්ධ ණය ගැනීම් - 8085 | | |
| භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීම් | 1,635,348,810,000 | 1,532,545,103,903 |
| අඩු කළා - මුළු ආපසු ගෙවීම් | 1,476,237,051,067 | 1,606,203,263,238 |
| (ආපසු ගෙවීම්/ ණයට ගැනීම්) ඉද්ධ අගය | 159,111,758,933 | (73,658,159,335) |
| සටහන් - 14 - දේශීය ණය ආපසු ගෙවීම් | | |
| භාණ්ඩාගාර බැඳුම්කර - 9093 | 269,438,012,627 | 471,327,274,291 |
| රුපියල් ණය - 8249 | - | 31,429,766,290 |
| සංවර්ධන බැඳුම්කර - 9105 | 317,494,790,900 | 111,565,121,000 |
| විදේශ ව්‍යවහාර මුදලින් දේශීය ණය - 9107 | 8,735,403,412 | 654,197,200 |
| විලම්බිත ණය ආපසු ගෙවීම් | 761,073,442 | 44,305,928,109 |
| | 596,429,280,381 | 659,282,286,890 |
| සටහන - භාණ්ඩාගාර බිල්පත් ආපසු ගෙවීම්වල ඉද්ධ අගය වර්ෂය තුළදී සිදු වූ භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීම් හා පරිණතයේ දී ඒවා තිරවුල් කිරීම් අතර වෙනස වේ. | | |
| සටහන් - 15 - උපණය අයකර ගැනීම් | | |
| විදේශ අරමුදල් ණය දීම | | |
| ජාතික සංවර්ධන බැංකුව | 436,945,222 | 394,457,424 |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 5,301,446,502 | 5,034,600,870 |
| ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව | 2,197,915,255 | 1,987,013,580 |
| හැටන් නැෂනල් බැංකුව | 648,603,564 | 632,107,909 |
| සම්පත් බැංකුව | 553,617,499 | 535,300,098 |
| කොමර්ෂල් බැංකුව | 464,267,401 | 569,456,030 |
| සෙලාන් බැංකුව | 50,344,965 | 44,011,632 |
| ලංකා ඛනිජතෙල් සංස්ථාව | 399,643,712 | 647,368,644 |
| ලංකා මරෙක්ස් ලීසිං සමාගම | 160,546,668 | 160,546,668 |
| දේශීය ණය සංවර්ධන අරමුදල | 94,166,669 | - |
| ප්‍රාදේශීය සංවර්ධන බැංකු සමඟ මහ බැංකුවේ අරමුදල | 4,191,902,485 | 1,236,061,580 |
| ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 8,878,643 | 8,878,643 |
| වෙනත් ආයතන | 1,576,469,666 | 1,420,114,203 |
| එකතුව (අ) | 16,084,748,250 | 12,669,917,281 |
| භාණ්ඩාගාර අරමුදල් ණයදීම් | | |
| සහන නිවාස ණය යෝජනා ක්‍රමය | 217,745,834 | 229,091,770 |
| වෙනත් ණය | 2,316,999,342 | 61,796,477 |
| එකතුව (ආ) | 2,534,745,176 | 290,888,246 |
| මුළු එකතුව (අ+ආ) | 18,619,493,425 | 12,960,805,528 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| ශීර්ෂය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිකාලීන යන වැඩ | 9180 කැපීම් වත්කම් | එකතුව |
|--------|---|-----------------------------------|------------------------------------|----------------|---|-----------------------|----------------|
| 1 | අතිරේක ජනාධිපති | 6,823,906.71 | 110,614,433 | | 25,568,647 | | 143,006,986 |
| 2 | අග්‍රාමාත්‍ය කාර්යාලය | 7,169,000,000 | 23,802,714 | | 156,601,963 | | 7,349,404,677 |
| 4 | උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු | | 591,500 | | | | 591,500 |
| 5 | අමාත්‍ය මණ්ඩල කාර්යාලය | | 71,468,227 | | | | 71,468,227 |
| 6 | රාජ්‍ය සේවා කොමිෂන් සභාව | | 6,761,967 | | | | 6,761,967 |
| 7 | අධිකරණ සේවා කොමිෂන් සභාව | | 734,325 | | | | 734,325 |
| 8 | ජාතික පොලීසි කොමිෂන් සභාව | | 2,108,100 | | | | 2,108,100 |
| 9 | පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය | | | | | | - |
| 10 | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව | 155,900,000.00 | 234,697,320 | 1,075,750,000 | 1,631,792 | | 1,467,979,112 |
| 11 | මුදල් කොමිෂන් සභා කාර්යාලය | | 1,117,681 | | 59,256,799 | | 60,374,480 |
| 12 | ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | | 9,358,498 | | | | 9,358,498 |
| 13 | ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | 28,060.00 | 69,748,967 | | | | 69,777,027 |
| 16 | මුදල් කොමිෂන් සභා කාර්යාලය | | 31,742,649 | | | | 31,742,649 |
| 17 | පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය | | 5,821,694 | | | | 5,821,694 |
| 18 | පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය | | 56,707,950 | | | | 56,707,950 |
| 19 | පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමාගේ කාර්යාලය | | 26,414,520 | | | | 26,414,520 |
| 20 | මැතිවරණ දෙපාර්තමේන්තුව | 212,773,291 | 33,558,548 | 1,041,973,000 | - | | 1,288,304,839 |
| 21 | විගණකාධිපති | | 7,563,992 | | | | 7,563,992 |
| 22 | පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය | | | | | | - |
| 101 | බුද්ධගාසන අමාත්‍යාංශය | 111,385,742.28 | 17,330,947 | | | | 17,330,947 |
| 102 | මුදල් අමාත්‍යාංශය | | 175,302,202 | | 694,369,923 | | 981,057,867 |
| 103 | ආරක්ෂක අමාත්‍යාංශය | | 34,620,455 | | | | 34,620,455 |
| 104 | ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය | | 785,860,337 | | | | 785,860,337 |
| 106 | ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | | 199,451,439 | | | | 199,451,439 |
| 108 | තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය | | 249,372,400 | | | | 249,372,400 |
| 110 | අධිකරණ අමාත්‍යාංශය | | 21,348,968 | | | | 21,348,968 |
| 111 | සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | 28,978,200,507 | 3,523,206,693 | 13,274,311,250 | 193,662,201 | | 45,969,380,650 |
| 112 | විදේශ කටයුතු අමාත්‍යාංශය | (183,516,428) | 66,492,788 | | | | (117,023,640) |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | 29,393,119,457 | 378,970,889 | 21,960,831 | 340,440,721 | | 30,134,491,899 |
| 117 | උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | 76,922,000 | 453,034,929 | 794,700,000 | 1,030,850,700 | | 2,355,507,629 |
| 118 | කෘෂිකර්ම අමාත්‍යාංශය | | 14,256,764 | | | | 14,256,764 |
| 119 | විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය | | 3,745,906 | | | | 3,745,906 |
| 120 | කර්ම හා ළමා කටයුතු අමාත්‍යාංශය | | 57,292,803 | | | | 57,292,803 |
| 121 | ස්වදේශ කටයුතු අමාත්‍යාංශය | | 125,724,946 | | | | 125,724,946 |
| 122 | පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය | | 1,778,480 | | | | 1,778,480 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් මුදිරිය....

සටහන - 16 - ජංගම භාවිත වත්කම් ප්‍රකාශය - 2016

| ශීර්ෂය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රාපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිකාලීන යන වැඩ | 9180 කැපීම් වත්කම් | එකතුව |
|--------|---|-----------------------------------|------------------------------------|---------------|---|-----------------------|---------------|
| 123 | නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය | | 2,987,607 | | | | 2,987,607 |
| 124 | සමාජ සවිබලගැන්වීම හා පුහුණුව අමාත්‍යාංශය | 17,877,002 | 444,301,917 | | 44,091,793 | | 506,270,711 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | (58,378,964) | 811,659,617 | | 20,218,594 | | 773,499,247 |
| 130 | රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | 1,562,441,373 | 349,381,255 | 3,389,180,000 | - | | 5,301,002,628 |
| 135 | වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය | | 4,281,892 | | | | 4,281,892 |
| 136 | ක්‍රීඩා අමාත්‍යාංශය | 53,831,013 | 14,584,563 | | 44,392,397 | | 112,807,973 |
| 140 | කෞතුක මූලාශ්‍ර සංරක්ෂණ හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | | 110,115,067 | | | | 110,115,067 |
| 145 | බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා නිදහස් ආගමික කටයුතු අමාත්‍යාංශය | | 65,882,027 | | | | 65,882,027 |
| 147 | ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය | 20,620,000 | 218,875,025 | | | | 239,495,025 |
| 149 | කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | | 151,859,409 | | | | 151,859,409 |
| 150 | බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා නිදහස් ආගමික කටයුතු අමාත්‍යාංශය | (7,666,123) | 1,832,498 | | | | (5,833,626) |
| 151 | ධීර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | | 47,707,889 | 2,931,342 | | | 50,639,231 |
| 153 | ඉඩම් අමාත්‍යාංශය | | 754,424 | | | | 754,424 |
| 154 | ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය | | 37,992,738 | | | | 37,992,738 |
| 155 | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | | 124,964,762 | | | | 124,964,762 |
| 157 | ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය | | 63,616,576 | | | | 63,616,576 |
| 158 | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | | 9,458,677 | | | | 9,458,677 |
| 159 | සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රියාකාරී ආගමික කටයුතු අමාත්‍යාංශය | | 213,671,943 | 6,695,799,712 | 936,030,634 | | 7,845,502,290 |
| 160 | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | | 301,903,313 | | | | 301,903,313 |
| 161 | නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | | 72,547,880 | | | | 72,547,880 |
| 162 | මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය | | 125,995,064 | 168,075,768 | | | 824,716,151 |
| 163 | අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | 530,645,319 | | | | | 15,005,790 |
| 165 | ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය | | 15,005,790 | | | | 333,809,367 |
| 166 | නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | | 329,223,233 | 4,586,133 | | | 47,382,779 |
| 167 | විශේෂ කාර්යභාර අමාත්‍යාංශය | | 47,382,779 | | | | 254,054,853 |
| 176 | වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය | | 254,054,853 | | | | 72,750,315 |
| 182 | විදේශ රැකියා අමාත්‍යාංශය | | 72,750,315 | | | | 159,290,833 |
| 192 | නීති සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය | (1,012,472) | 160,303,305 | | | | 797,395 |
| 193 | කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය | | 797,395 | | | | 3,089,077 |
| 194 | විදුලි සංදේශ හා තිදිගේ යටිතල පහසුකම් අමාත්‍යාංශය | | 3,089,077 | | | | 52,838,744 |
| 195 | සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය | | 52,838,744 | | | | 205,526,872 |
| 196 | විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | | 193,356,205 | | 12,170,667 | | 1,468,825,757 |
| 197 | නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය | 710,948,107 | 164,367,008 | 577,500,000 | | | 23,717,413 |
| 198 | වාණිජ හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | 183,837 | 2,263,673 | 8,233,657 | 13,036,246 | | 1,153,376 |
| 199 | ප්‍රාදේශීය කර්මාන්ත අමාත්‍යාංශය | | 1,153,376 | | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන - 16 - ජංගම භාවිත වත්කම් ප්‍රකාශය - 2016 | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිකාලීන යන වැනි | 9180 කැපීම්පත් වත්කම් | එකතුව |
|---|---|-----------------------------------|------------------------------------|---------------|--|--------------------------|----------------|
| 201 | බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව | | 49,201,463 | | | | 49,201,463 |
| 202 | මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | | 1,823,018 | | | | 1,823,018 |
| 203 | ත්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව | | 92,282,321 | | | | 92,282,321 |
| 204 | හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | | 2,039,319 | | | | 2,039,319 |
| 205 | මහ භාරතාර දෙපාර්තමේන්තුව | | 9,518,664 | | | | 9,518,664 |
| 206 | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | | 9,394,339 | | 487,533 | | 9,394,339 |
| 207 | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව | | 6,244,686 | | | | 6,732,220 |
| 208 | ජාතික කොතුකාගාර දෙපාර්තමේන්තුව | | 10,358,397 | | | | 10,358,397 |
| 209 | ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව | | 4,123,000 | | | | 4,123,000 |
| 210 | ප්‍රවාහිනි දෙපාර්තමේන්තුව | | 17,631,788 | | | | 17,631,788 |
| 211 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | | 32,242,702 | | | | 32,242,702 |
| 212 | විභාග දෙපාර්තමේන්තුව | 1,517,700,684 | 210,402,522 | 630,000,000 | 8,140,748 | | 2,366,243,954 |
| 213 | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | 83,000,000 | 42,903,423 | 77,000,000 | 7,712,572 | | 210,615,995 |
| 214 | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | | | | | | - |
| 215 | කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව | | 53,794,282 | | 76,670,837 | | 130,465,118 |
| 216 | සමාජ සේවා දෙපාර්තමේන්තුව | | 37,253,904 | | | | 37,253,904 |
| 217 | පරිවහන හා ලිමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව | | 456,624 | | | | 456,624 |
| 219 | ත්‍රිධා සංවර්ධන දෙපාර්තමේන්තුව | 11,389,755 | 78,188 | | 291,334,912 | | 302,802,854 |
| 220 | ආයුර්වේද දෙපාර්තමේන්තුව | 480,000,000 | 6,777,161 | | 92,565,278 | | 579,342,438 |
| 221 | කම්කරු දෙපාර්තමේන්තුව | | 772,915,173 | 1,339,450,000 | | | 2,112,365,173 |
| 222 | ශ්‍රී ලංකා සුදු හමුදාව | 18,157,800 | 247,792,707 | | 357,862,853 | | 623,813,359 |
| 223 | ශ්‍රී ලංකා නාවික හමුදාව | 148,827,143 | 354,829,940 | | 215,985,069 | | 719,642,152 |
| 224 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | (6,859) | 45,715,922,958 | 8,005,866,000 | 88,025,454 | | 53,809,807,553 |
| 225 | පොලිස් දෙපාර්තමේන්තුව | 8,180,941 | 96,026,404 | | 10,092,836 | | 114,300,181 |
| 226 | ආගමන හා විමලන දෙපාර්තමේන්තුව | 35,075,000 | 259,788,787 | 66,945,000 | 19,079,739 | | 380,888,526 |
| 227 | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව | | 5,092,810 | | | | 5,092,810 |
| 228 | අධිකරණ පරිපාලනය | | 58,769,661 | | | | 58,769,661 |
| 229 | නීතිපති දෙපාර්තමේන්තුව | 155,630,000 | 650,143,684 | 357,600,000 | | | 1,163,373,684 |
| 230 | නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව | | 96,865,862 | | | | 96,865,862 |
| 231 | ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව | | | | | | - |
| 232 | බන්ධනාගාර දෙපාර්තමේන්තුව | | 94,137,221 | | | | 94,137,221 |
| 233 | රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව | 1,100,000,000 | 642,406,764 | 83,000,000 | | | 1,825,406,764 |
| 234 | ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් | | 1,190,519 | | | | 1,190,519 |
| 235 | නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව | | | | | | - |
| 236 | රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව | 147,000,000 | 34,616,763 | 160,000,000 | | | 341,616,763 |
| 237 | ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව | | 83,587,945 | | | | 83,587,945 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 16 - ජංගම භාවිත වත්කම් ප්‍රකාශය - 2016

| ශීර්ෂය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිකාලීන යන වැඩ | 9180 කැපීම් වත්කම් | එකතුව |
|--------|---|-----------------------------------|------------------------------------|---------------|---|-----------------------|----------------|
| 238 | රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | | 27,046,715 | | | | 27,046,715 |
| 239 | විදේශ සම්පත් දෙපාර්තමේන්තුව | | 102,150,837 | | | | 102,150,837 |
| 240 | ජාතික අයවැය දෙපාර්තමේන්තුව | | 43,076,605 | | | 30,400,467,949 | 30,443,544,554 |
| 241 | රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව | | 7,645,448 | | | | 7,645,448 |
| 242 | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව | | 24,527,574 | | | | 24,527,574 |
| 243 | සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව | | 8,309,778 | | | | 8,309,778 |
| 244 | වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | 3,956,900 | 35,731,952 | | | | 35,731,952 |
| 245 | රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව | 2,657,250,000 | 398,180,286 | 2,033,950,000 | | | 17,792,134 |
| 246 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | | 26,913,616 | | | | 5,089,380,286 |
| 247 | ශ්‍රී ලංකා රේගුව | | 5,423,419 | | 129,464,696 | | 26,913,616 |
| 248 | සුරාබදු දෙපාර්තමේන්තුව | 2,674,360 | 22,697,386 | | | | 137,562,475 |
| 249 | භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | | 17,013,803 | | | | 22,697,386 |
| 250 | රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව | | 1,683,951 | 4,300,000 | | | 17,013,803 |
| 251 | තක්සේරු දෙපාර්තමේන්තුව | | 491,448,201 | | | | 5,983,951 |
| 252 | ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව | 123,540,090 | 47,666,500 | 1,198,405,000 | 38,748,370 | | 653,736,661 |
| 253 | විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | 581,259,000 | 15,769,703 | | | | 1,827,330,500 |
| 254 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව | | 37,074,788 | | | | 15,769,703 |
| 255 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ | 112,313 | 276,130,129 | 653,550,126 | 40,868,213 | | 78,055,313 |
| 256 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මේපහ | 542,925,308 | 11,550,387 | 87,700,000 | 166,915,695 | | 1,639,521,257 |
| 257 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර | 361,005,883 | 148,806,238 | 96,130,000 | 78,991,107 | | 539,247,376 |
| 258 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර | 449,848,000 | 1,166,784 | 521,190,500 | 28,317,824 | | 723,102,062 |
| 259 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ | 347,578,650 | | | 185,126,152 | | 1,055,062,086 |
| 260 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය | | | | | | - |
| 261 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල | 80,475,025 | 14,912,450 | 54,200,000 | 39,201,108 | | 188,788,583 |
| 262 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර | 729,690,900 | 346,080,752 | 456,272,199 | 19,801,459 | | 1,551,845,309 |
| 263 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට | 4,202,338,810 | 297,001,994 | 216,130,000 | 2,046,317 | | 4,717,517,122 |
| 264 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - යාපනය | 950,551,901 | 1,394,773 | 266,110,000 | 71,186,888 | | 1,289,243,562 |
| 265 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - මන්නාරම | 5,328,555 | 123,329,760 | 38,052,177 | 225,581,829 | | 392,292,321 |
| 266 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - වවුනියාව | | | | | | - |
| 267 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - මුලතිව් | 227,985,572 | 162,495,785 | 89,900,000 | | | 480,381,357 |
| 268 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - කිරිතොඬි | 654,603,521 | 280,171,403 | 666,319,229 | 112,442,349 | | 1,713,536,502 |
| 269 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - මහකලපුව | 516,575,732 | 322,233,864 | 347,201,400 | 235,233,219 | | 1,421,244,215 |
| 270 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර | 15,146,735 | 49,500,873 | (50,924) | 24,857,877 | | 89,505,485 |
| 271 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කඩවේරිය - ත්‍රිකුණාමලය | 346,159,156 | 128,879,371 | | 31,347,494 | | 506,335,097 |
| 272 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල | 1,425,391,207 | 257,190,984 | 636,451,965 | 205,440,523 | | 2,524,474,679 |
| 273 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම | 1,446,724,351 | 102,493,000 | 46,988,940 | 30,996,546 | | 1,627,202,837 |

මූල්‍ය ප්‍රකාශයේ සටහන් ඉතිරිය....

| ශීර්ෂය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රාපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිකාලීන යන වැඩ | 9180 කැපීම් වත්කම් | එකතුව |
|--------|--|-----------------------------------|------------------------------------|---------------|---|-----------------------|----------------|
| 274 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය | 1,059,439,037 | 92,533,085 | 309,034,025 | 43,056,614 | - | 1,504,062,761 |
| 275 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව | 560,302,979 | 117,479,388 | 206,865,860 | 108,784,844 | - | 993,433,071 |
| 276 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල | 6,623,997 | 7,362,118 | 158,254,575 | 57,811,483 | - | 230,052,173 |
| 277 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල | - | 304,000 | 197,075,000 | - | - | 197,379,000 |
| 278 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුරය | 233,200,486 | 10,428,208 | 186,723,965 | 120,486,160 | - | 550,838,819 |
| 279 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල | 288,794,522 | 71,685,049 | 160,755,850 | 2,758,775 | - | 523,994,197 |
| 280 | ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව | | 32,326,440 | | | | 32,326,440 |
| 281 | ගොච්ඡන සංවර්ධන දෙපාර්තමේන්තුව | 4,270,469 | 163,830,610 | 4,951,538,987 | 6,692,819 | - | 174,793,898 |
| 282 | වාරිමාර්ග දෙපාර්තමේන්තුව | 159,861,000 | 79,350,350 | | 1,407,678 | - | 5,192,158,015 |
| 283 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | | 12,719,261 | 225,579 | | - | 12,944,840 |
| 284 | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව | | 1,506,155,398 | 9,274,143 | 1,862,607 | - | 1,517,292,147 |
| 285 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 681,919,840 | 231,513,206 | 4,065,129,961 | 28,871,504 | - | 5,007,434,511 |
| 286 | ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව | 855,506,500 | 2,283,500 | 2,268,484 | | - | 860,058,484 |
| 287 | ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව | | 2,485,970 | | 8,400,000 | - | 10,885,970 |
| 288 | මිනින්දෝරු දෙපාර්තමේන්තුව | 1,006,657,500 | 819,513,937 | 5,684,129,500 | 26,800,497 | - | 7,537,101,434 |
| 289 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 3,672,000 | 5,029,440 | 4,597,576 | | - | 13,299,016 |
| 290 | ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව | | 15,039,363 | | 13,486,947 | - | 28,526,310 |
| 291 | වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 266,570 | 71,603,489 | 3,999,730 | | - | 75,869,789 |
| 292 | සත්ව නිෂ්පාදන හා පෝෂ්‍ය දෙපාර්තමේන්තුව | 837,486,500 | 4,985,059 | 1,292,874,500 | 1,282,002 | - | 2,136,628,061 |
| 293 | රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව | 114,598,000 | 959,311 | 138,485,000 | | - | 254,042,311 |
| 294 | ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව | 212,261,176 | 4,935,123 | | 107,628,335 | - | 324,824,634 |
| 295 | වාණිජ දෙපාර්තමේන්තුව | | 60,896,604 | | | - | 60,896,604 |
| 296 | ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව | | 2,321,528 | | | - | 2,321,528 |
| 297 | සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව | | 48,535 | | | - | 48,535 |
| 298 | මැනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව | | | | | - | - |
| 299 | ශ්‍රී ලංකා ජාතික මුද්‍රිතමය දේපළ කාර්යාලය | | 1,176,225 | | | - | 1,176,225 |
| 300 | ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව | | 10,977,874 | | | - | 10,977,874 |
| 301 | සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව | | | | | - | - |
| 302 | සමුපකාර සේවක කොමිෂන් සභාව | | | | | - | - |
| 303 | සේනා නිවහන දෙපාර්තමේන්තුව | 3,000 | 34,993,159 | | | - | 34,996,159 |
| 304 | කාරුණි විද්‍යා දෙපාර්තමේන්තුව | | 8,076,539 | 434,750 | | - | 8,511,289 |
| 306 | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | | 72,815,025,989 | 151,791,425 | | - | 72,966,817,414 |
| 307 | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | 197,392,720 | 8,901,863 | 1,657,075,000 | 113,056,099 | - | 1,976,425,681 |
| 308 | තැපැල් දෙපාර්තමේන්තුව | | 50,809,965 | | | - | 50,809,965 |
| 309 | ගොඩනැගිලි දෙපාර්තමේන්තුව | (1,970,956) | 10,816,028 | | | - | 8,845,072 |
| 310 | රජයේ කර්මාන්ත ශාලාව | 777,571,201 | 57,928,207 | 480,000,000 | 3,364,976 | - | 1,318,864,384 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 16 - ජංගම භාවිත වත්කම් ප්‍රකාශය - 2016

| ශීර්ෂය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | 9151 ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 9152 යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ | 9153 ඉඩම් | 9160 ගොඩනැගිලි සහ ඉදිකිරීම් - කෙටිහෙත යන වැඩ | 9180 කැපී පිටු වත්කම් | එකතුව |
|--------|--|-----------------------------------|------------------------------------|-----------------------|---|--------------------------|------------------------|
| 311 | ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව | | 61,978,243 | | | | 61,978,243 |
| 312 | බස්නාහිර පළාත් සභාව | | | | | | - |
| 313 | මධ්‍යම පළාත් සභාව | | | | | | - |
| 314 | දකුණු පළාත් සභාව | | | | | | - |
| 315 | උතුරු පළාත් සභාව | | | | | | - |
| 316 | වයඹ පළාත් සභාව | | | | | | - |
| 317 | උතුරු මැද පළාත් සභාව | | | | | | - |
| 318 | ඌව පළාත් සභාව | | | | | | - |
| 319 | සබරගමුව පළාත් සභාව | | | | | | - |
| 320 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | | 601,664,944 | | | | 601,664,944 |
| 321 | නැගෙනහිර පළාත් සභාව | | | | | | - |
| 322 | ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව | 344,168,354 | | 6,799,668,130 | | | 7,152,311,115 |
| 323 | නීති කටයුතු දෙපාර්තමේන්තුව | | 4,210,637 | | | | 4,210,637 |
| 324 | කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව | | 11,901,730 | | | | 11,901,730 |
| 325 | ශ්‍රී ලංකා වෙළඳාම කළමනාකරණ දෙපාර්තමේන්තුව | | 2,406,984 | | 6,939,761 | | 9,346,745 |
| 326 | ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුව | | 25,942,039 | | | | 25,942,039 |
| 327 | ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව | | 111,291,127 | 786,620 | | | 112,077,747 |
| 328 | මිනිස්බල හා රැකියාවන් දෙපාර්තමේන්තුව | | 328,150 | | | | 328,150 |
| 329 | තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව | | 27,324,538 | | | | 27,324,538 |
| 331 | දැනුම් සංවර්ධන දෙපාර්තමේන්තුව | | 5,614,661 | | | | 5,614,661 |
| 332 | ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව | | 64,454,872 | | | | 64,454,872 |
| | එකතුව | 95,468,226,952 | 142,061,798,642 | 71,644,652,236 | 7,079,550,045 | 30,400,467,949 | 346,654,695,824 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| | හතර | |
|--|-----------------------|-----------------------|
| | 2016 රු. | 2015 රු. |
| සටහන් - 17 රාජ්‍ය නිලධාරීන්ට ණය | | |
| පළාත් සභාවලට මාරු වූ රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් (7004) | 194,275,195 | 196,869,508 |
| මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් (8493) | 22,838,026,344 | 22,129,811,765 |
| | 23,032,301,539 | 22,326,681,273 |
| සටහන් - 18 රජයේ දෙපාර්තමේන්තු සඳහා අත්තිකාරම් | | |
| භාණ්ඩාගාර අනුමත අත්තිකාරම් ගිණුම (7000) | 16,092,914,751 | 9,878,043,209 |
| | 16,092,914,751 | 9,878,043,209 |
| සටහන් - 19 සාමාජික ගාස්තු ගෙවීම් | | |
| ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්ට ගෙවන ලද සාමාජික ගාස්තු (8234) සහ (8339) | 1,885,484,942 | 1,885,484,943 |
| විදේශාධාර ප්‍රතිපාර්ශ්වීය අරමුදල් ප්‍රදානයන් (8317) | 1,631,694,933 | 1,631,694,933 |
| | 3,517,179,875 | 3,517,179,876 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන 20 - ණයදීම්

| | ආයතනය | 2015.12.31 දිනට ශේෂය රු. | 2016 තව ණය ගැනීම් රු. | 2016 හිරවුල් කරන ලද ගණන රු. | 2016.12.31 දිනට ශේෂය රු. |
|----|---|--------------------------------|-----------------------------|-----------------------------------|--------------------------------|
| 1 | ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 58,938,190,496 | - | 5,301,446,502 | 59,171,852,349 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | 5,535,108,355 | | | 3,395,574,362 |
| | ශේෂය | 64,473,298,851 | - | 5,301,446,502 | 62,567,426,711 |
| 2 | ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව | 20,817,768,382 | 4,471,852,633 | 2,197,915,255 | 23,392,767,971 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | 301,062,212 | | | 90,042,221 |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (63,777,370) |
| | ශේෂය | 21,118,830,593 | 4,471,852,633 | 2,197,915,255 | 23,419,032,822 |
| 3 | ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 2,456,876,552 | 0 | 8,878,643 | 2,665,642,637 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | 217,644,728 | | | 93,106,410 |
| | ශේෂය | 2,674,521,280 | 0 | 8,878,643 | 2,758,749,047 |
| 4 | මහජන බැංකුව | 1,104,484,491 | 124,100,001 | 179,186,521 | 1,049,397,971 |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (38,405,897) |
| | ශේෂය | 1,104,484,491 | 124,100,001 | 179,186,521 | 1,010,992,074 |
| 5 | ජාතික සංවර්ධන බැංකුව | 4,210,059,564 | 806,526,733 | 436,945,222 | 4,579,641,076 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (168,550,373) |
| | ශේෂය | 4,210,059,564 | 806,526,733 | 436,945,222 | 4,411,090,703 |
| 6 | ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය (එන්එල්ඩීබී) | 4,772,414,522 | 152,355,156 | - | 4,924,769,678 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | | | | 183,845,175 |
| | ශේෂය | 4,772,414,522 | 152,355,156 | - | 5,108,614,853 |
| 7 | කොළඹ නගර සභාව | 4,252,401,675 | (3,408,541,124) | 46,839,098 | 797,021,453 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | - |
| | ශේෂය | 4,252,401,675 | (3,408,541,124) | 46,839,098 | 797,021,453 |
| 8 | සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගම | 5,735,026,751 | - | - | 5,735,026,751 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | 214,994,846 |
| | ශේෂය | 5,735,026,751 | - | - | 5,950,021,597 |
| 9 | සීමාසහිත සම්පත් බැංකුව | 3,271,606,046 | 687,066,238 | 553,617,499 | 3,405,054,785 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (121,708,523) |
| | ශේෂය | 3,271,606,046 | 687,066,238 | 553,617,499 | 3,283,346,262 |
| 10 | හැටන් නැෂනල් බැංකුව PLC | 3,193,380,920 | 503,384,999 | 648,603,564 | 3,048,162,355 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (137,335,083) |
| | ශේෂය | 3,193,380,920 | 503,384,999 | 648,603,564 | 2,910,827,272 |
| 11 | ලංකා කොමර්ෂල් බැංකුව PLC | 3,814,966,868 | 1,833,340,713 | 464,267,401 | 5,184,040,179 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | | | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (163,658,701) |
| | ශේෂය | 3,814,966,868 | 1,833,340,713 | 464,267,401 | 5,020,381,477 |
| 12 | සෙලාන් බැංකුව PLC | 289,269,266 | 325,610,000 | 50,344,965 | 564,534,301 |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | | | | (41,432,504) |
| | ශේෂය | 289,269,266 | 325,610,000 | 50,344,965 | 523,101,797 |
| 13 | ලංකා ඛනිජතෙල් සංස්ථාව | 703,481,270 | 0 | 399,643,712 | 303,837,558 |
| 14 | ශ්‍රී ලංකා ඉතිරිකිරීම් බැංකුව | 1,358,955,202 | - | 9,607,640 | 1,349,347,562 |
| 15 | සර්වෝදය ආර්ථික හා ව්‍යවසාය සංවර්ධන සේවාව | 633,395,759 | 1 | - | 633,395,760 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන 20 - ණයදීම

| | ආයතනය | 2015.12.31 දිනට ශේෂය රු. | 2016 තව ණය ගැනීම් රු. | 2016 තිරවුල් කරන ලද ගණන රු. | 2016.12.31 දිනට ශේෂය රු. |
|----|--|--------------------------------|-----------------------------|-----------------------------------|--------------------------------|
| 16 | දේශීය ණය සංවර්ධන අරමුදල | 5,433,242,612 | - | 94,166,669 | 5,339,075,943 |
| 17 | ලංකා ඔරෙක්ස් ලීසිං සමාගම PLC | 682,963,459 | - | 160,546,668 | 522,416,791 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | - | - | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | - |
| | ශේෂය | 682,963,459 | - | 160,546,668 | 522,416,791 |
| 18 | ලංකා බැංකුව | 993,642,579 | 128,585,793 | 222,530,746 | 899,697,626 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | - | - | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | (86,001,439) |
| | ශේෂය | 993,642,579 | 128,585,793 | 222,530,746 | 813,696,187 |
| 19 | නාගරික සංවර්ධන අධිකාරිය | 276,749,960 | - | - | 276,749,960 |
| 20 | සීමාසහිත සෙලින්කෝ කල්බදු සමාගම | 43,949,013 | - | 14,649,677 | 29,299,336 |
| 21 | සීමාසහිත පීපල්ස් කල්බදු සමාගම | 92,610,183 | - | - | 92,610,183 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | - | - | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | (14,110,982) |
| | ශේෂය | 92,610,183 | - | - | 78,499,201 |
| 22 | ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (කඳුරට) | 26,651,851 | - | - | 26,651,851 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | - | - | - | - |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | (3,423,830) |
| | ශේෂය | 26,651,851 | - | - | 23,228,021 |
| 23 | සීමාසහිත දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය | 12,824,641 | - | 4,809,240 | 8,015,401 |
| 24 | ශ්‍රී ලංකා මහ බැංකුව | 163,815,840 | 0 | 132,980,298 | 30,835,542 |
| 25 | ප්‍රජාශක්ති දිස්ත්‍රික් සංවිධානය බදුල්ල | 5,820,000 | - | - | 5,820,000 |
| 26 | සංඝස සංවර්ධන බැංකුව (IFAD 283) | 12,056,479 | - | - | 12,056,479 |
| | ශේෂය | 194,516,960 | 0 | 137,789,539 | 56,727,422 |
| 27 | සංඝස සංවර්ධන බැංකුව | 126,587,964 | 193,824,000 | 3,854,492 | 316,557,472 |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | (16,211,700) |
| | ශේෂය | 126,587,964 | 193,824,000 | 3,854,492 | 300,345,772 |
| 28 | ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 599,132,337 | 196,719,148 | 110,821,152 | 685,030,333 |
| 29 | කෘෂිකර්ම, සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යාංශය | 1,493,466,290 | 1,754,912,123 | 1,932,265 | 3,246,446,148 |
| 30 | සීමාසහිත එලයන්ස් මූල්‍ය සමාගම | 123,926,223 | - | 15,509,909 | 108,416,313 |
| 31 | ශ්‍රී ලංකා මහ බැංකු හුමන අරමුදල | 25,949,901,344 | 998,945,565 | 4,191,902,485 | 22,756,944,424 |
| | එකතු කළ - විනිමය ගැලපීම | - | - | - | - |
| | එකතු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | 897,039,757 |
| | ශේෂය | 25,949,901,344 | 998,945,565 | 4,191,902,485 | 23,653,984,181 |
| 32 | ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 198,626,477 | 333,013,200 | - | 531,639,677 |
| | අඩු කළ - වක්‍රීය අයකිරීම් / වියදම් | - | - | - | (42,423,353) |
| | ශේෂය | 198,626,477 | 333,013,200 | - | 489,216,324 |
| 33 | එච් ඩී එල් සී/එන් එච් ඩී ඒ | 242,877,183 | - | 28,033,938 | 214,843,245 |
| 34 | සී/ස. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා සමාගම | 9,558,184,928 | - | 805,714,688 | 9,544,950,149 |
| | අඩු/එකතු කළ - විනිමය ගැලපීම | 792,479,909 | - | - | 816,330,930 |
| | ශේෂය | 10,350,664,837 | - | 805,714,688 | 10,361,281,080 |
| | විදේශාධාර හා සම්බන්ධ ණයදීම් | 168,435,602,333 | 9,101,695,179 | 16,084,748,250 | 166,246,443,208 |
| 35 | දේශීය ණය සංවර්ධන අරමුදල | 237,393,165 | - | 22,200,790 | 215,192,375 |
| 36 | ශ්‍රී ලංකා රබර් නිෂ්පාදනය සහ සංවර්ධන සමාගම | 773,340,000 | - | - | 773,340,000 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන 20 - ණයදීම්

| ආයතනය | 2015.12.31 දිනට ශේෂය රු. | 2016 නව ණය ගැනීම් රු. | 2016 තිරවුල් කරන ලද ගණන රු. | 2016.12.31 දිනට ශේෂය රු. |
|--|--------------------------------|-----------------------------|-----------------------------------|--------------------------------|
| 37 ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත සහ සංවර්ධන මණ්ඩලය | 4,767,000 | - | 1,475,500 | 3,291,500 |
| 38 එස්. එම්. ඊ. බැංකුව - ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව 111 | - | - | - | - |
| 39 වෙනත් දේශීය ණය (එන්.එල්.ඩී.බී සහ ලේඩ් ලාහෝර්) | 51,500,000 | - | 750,000 | 50,750,000 |
| 40 සහන නිවාස ණය යෝජනා ක්‍රමය 2004/2005 | 952,820,679 | 1 | 217,745,834 | 735,074,846 |
| 41 සීමාසහිත රියල් එස්ටේට් එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම | 250,000,000 | - | 250,000,000 | - |
| 42 බණිතනෙල් සහ බණිතනෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | 313,155,138 | - | - | 313,155,138 |
| 43 භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව (RFPDFP) | 1,999,025,150 | - | 1,999,025,150 | - |
| 44 භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව (PLGF) | 916,231,000 | - | - | 916,231,000 |
| 45 ලංකා හෝටල් සමාගම | - | - | - | - |
| 46 ලංකා පිඟන් සංස්ථාව | 8,676,923 | - | - | 8,676,923 |
| 47 ලංකා ධීවර සංස්ථාව | 50,000,000 | - | - | 50,000,000 |
| 48 ලංකා ධීවර සංස්ථාව | 11,600,000 | - | - | 11,600,000 |
| 49 ලංකා ධීවර සංස්ථාව | 50,000,000 | - | - | 50,000,000 |
| 50 සීමාසහිත ජාතික කඩදාසි සමාගම | 50,000,000 | - | - | 50,000,000 |
| 51 ශ්‍රී ලංකා මහ බැංකුව (SPIRDP) | 328,250 | - | 197,250 | 131,000 |
| 52 සැලසිනේ රූපවාහිනී | 4,185,000 | - | 1,860,000 | 2,325,000 |
| 53 ශ්‍රී ලංකා මහ බැංකුව (SEPI) ණය ක්‍රමය | 87,475,516 | 75,000,000 | 41,490,652 | 120,984,864 |
| දේශීය අරමුදල් හා සම්බන්ධ ණයදීම් | 5,760,497,822 | 75,000,001 | 2,534,745,176 | 3,300,752,646 |
| එකතුව (විනිමය ගැලපීමට පෙර) | 167,349,804,952 | 9,176,695,180 | 18,619,493,425 | 164,753,301,909 |
| විනිමය ගැලපීම්වල එකතුව | 6,846,295,203 | - | - | 4,793,893,943 |
| එකතුව (විනිමය ගැලපීමට පසු) | 174,196,100,155 | 9,176,695,180 | 18,619,493,425 | 169,547,195,852 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 21 වාණිජ රාජ්‍ය සංස්ථා/රජයට අයත් සමාගම්/වැඩිලි සමාගම්/සංවර්ධන බැංකුවල කොටස් හිමිකම් හා ප්‍රාග්ධන දායකත්වය (8468/8548)

| ආයතනය | 2016-01-01 දිනට ශේෂය රු. | එකතු කිරීම්/ගැලපීම් 2016 රු. | අඩුකිරීම්/ගැලපීම් 2016 රු. | 2016-12-31 දිනට ශේෂය රු. |
|---|-----------------------------|---------------------------------|-------------------------------|-----------------------------|
| සටහන 21.1 (අ) වාණිජ රාජ්‍ය සංස්ථාවන්හි ප්‍රාග්ධන දායකත්වය | 376,468,640,248 | 26,596,983,925 | 352 | 403,065,623,821 |
| සටහන 21.1 (ආ) ශ්‍රී ලංකා මහ බැංකුව | 15,000,000 | | | 15,000,000 |
| සටහන 21.2 රජයට අයත් හෝ වෙනත් සමාගම්වල කොටස් හිමිකම් | 109,135,664,306 | 7,209,635,936 | | 116,345,300,242 |
| සටහන 21.3 වැවිලි සමාගම්වල කොටස් හිමිකම් | 1,677,234,650 | | | 1,677,234,650 |
| සටහන 21.4 සංස්ථාවල ඇමෙරිකානු ඩොලර්වලින් ප්‍රකාශිත කොටස් හිමිකම් | 283,914,570 | 970,935,845 | | 1,254,850,415 |
| සටහන 21.5 සංවර්ධන බැංකුවල කොටස් හිමිකම් | 4,549,418,322 | | | 4,549,418,322 |
| එකතුව | 492,129,872,096 | 34,777,555,706 | 352 | 526,907,427,450 |

සටහන - 21.1 (අ) වාණිජ රාජ්‍ය සංස්ථාවන්හි ප්‍රාග්ධන දායකත්වය

| ආයතනය | 2016-01-01 දිනට ශේෂය රු. | එකතු කිරීම්/ගැලපීම් 2016 රු. | අඩුකිරීම්/ගැලපීම් 2016 රු. | 2016-12-31 දිනට ශේෂය රු. |
|---|-----------------------------|---------------------------------|-------------------------------|-----------------------------|
| 1 ලංකා බැංකුව | 10,000,000,000 | 5,000,000,000 | | 15,000,000,000 |
| 2 මධ්‍යම ඉංජිනේරු උපදේශාත්මක කාර්යාංශය | 500,000 | | | 500,000 |
| 3 ලංකා පිගන් සංස්ථාව | 2,640,000 | | | 2,640,000 |
| 4 ලංකා විදුලිබල මණ්ඩලය | 269,324,368,069 | | | 269,324,368,069 |
| 5 ලංකා ධීවර සංස්ථාව | 326,609,805 | | | 326,609,805 |
| 6 ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව | 50,100,195 | 300,000,000 | 352 | 350,099,843 |
| 7 ලංකා බණිජතෙල් සංස්ථාව | 28,487,125,000 | | | 28,487,125,000 |
| 8 සංවර්ධන ලොතරැයි මණ්ඩලය | 2,200,000 | | | 2,200,000 |
| 9 නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව | 346,490,000 | | | 346,490,000 |
| 10 ශ්‍රී ලංකා ජාතික විත්‍යප සංස්ථාව | 10,000,000 | | | 10,000,000 |
| 11 ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය | 57,175,766 | | | 57,175,766 |
| 12 ජාතික සත්ව නිෂ්පාදන සංවර්ධන මණ්ඩලය | 576,587,649 | | | 576,587,649 |
| 13 ජාතික ලොතරැයි මණ්ඩලය | 21,263,100 | | | 21,263,100 |
| 14 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | 3,200,000,000 | 3,000,000,000 | | 6,200,000,000 |
| 15 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | 39,989,850,448 | 13,899,983,925 | | 53,889,834,373 |
| 16 මහජන බැංකුව | 7,198,133,000 | | | 7,198,133,000 |
| 17 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව | 5,000,000 | | | 5,000,000 |
| 18 ශ්‍රී ලංකා ශුවන් විදුලි සංස්ථාව | 307,386,085 | | | 307,386,085 |
| 19 ශ්‍රී ලංකා කපු සංස්ථාව | 427,287,074 | | | 427,287,074 |
| 20 ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව | 966,971,844 | | | 966,971,844 |
| 21 ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය | 3,944,890,550 | | | 3,944,890,550 |
| 22 ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව | 40,000,000 | | | 40,000,000 |
| 23 ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය | 69,629,000 | | | 69,629,000 |
| 24 ශ්‍රී ලංකා ඉඩම් ගොඩනිරීමේ හා සංවර්ධන සංස්ථාව | 1,000,000 | | | 1,000,000 |
| 25 ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 7,535,916,027 | | | 7,535,916,027 |
| 26 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | 537,743,000 | | | 537,743,000 |
| 27 රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව | 16,671,650 | | | 16,671,650 |
| 28 ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව | 70,000,000 | | | 70,000,000 |
| 29 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව | 889,813,000 | | | 889,813,000 |
| 30 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව | 59,055,258 | | | 59,055,258 |
| 31 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව | 690,079,000 | | | 690,079,000 |
| 32 ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ සංස්ථාව | 15,000,000 | | | 15,000,000 |
| 33 රාජ්‍ය දැව සංස්ථාව | 41,503,668 | | | 41,503,668 |
| 34 නාගරික සංවර්ධන අධිකාරිය | 1,257,651,060 | | | 1,257,651,060 |
| 35 සමුපකාර තොග වෙළඳ සංස්ථාව | | 4,397,000,000 | | 4,397,000,000 |
| එකතුව | 376,468,640,248 | 26,596,983,925 | 352 | 403,065,623,821 |

සටහන - 21.1(ආ) ශ්‍රී ලංකා මහ බැංකුව

| ආයතනය | 2016-01-01 දිනට ශේෂය රු. | එකතු කිරීම්/ගැලපීම් 2016 රු. | අඩුකිරීම්/ගැලපීම් 2016 රු. | 2016-12-31 දිනට ශේෂය රු. |
|----------------------|-----------------------------|---------------------------------|-------------------------------|-----------------------------|
| ශ්‍රී ලංකා මහ බැංකුව | 15,000,000 | - | - | 15,000,000 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 21.2 - රජයට අයත් හෝ වෙනත් සමාගම්වල කොටස් හිමිකම

| සමාගම | කොටස් ගණන | | 2016.12.31 දිනට රේඛය | කොටසක නාමික අගය (රු.) | 2016.01.01 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | 2016.12.31 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | භාණ්ඩාගාරයට අනුව කොටස් හිමිකම් ප්‍රතිශතය |
|--|----------------------|-------------------------------|----------------------|-----------------------|--|--|--|
| | 2016.01.01 දිනට රේඛය | එකතු කිරීම්/ ගැලපීම් 2016 රු. | | | | | |
| 1 සීමාසහිත ශ්‍රී ලංකා ගුවන් කොටුපල හා ගුවන් සේවා සමාගම | 200,000 | | 200,000 | 100.00 | 20,000,000 | 20,000,000 | 98.00 |
| 2 බීසීසී ලංකා ලිමිටඩ් | 10,000,000 | | 10,000,000 | 10.00 | 100,000,000 | 100,000,000 | 100.00 |
| 3 සීමාසහිත බෝගල මිනිරන් සමාගම | 254,500 | | 254,500 | 10.00 | 2,545,000 | 2,663,331 | 0.91 |
| 4 ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව | 1,000,000 | | 1,000,000 | 10.00 | 10,000,000 | 10,000,000 | 100.00 |
| 5 සීමාසහිත ලංකා ඇලෝ සමාගම | 11,903,402 | | 11,903,402 | 5.00 | 59,517,010 | 59,517,010 | 8.50 |
| 6 සීමාසහිත ලංකා පොහොර සංස්ථාව | 50,245,608 | | 50,245,608 | 10.00 | 502,456,080 | 502,456,080 | 100.00 |
| 7 සීමාසහිත ලංකා හෝටල් සංස්ථාව (වරණීය කොටස්) | 1,200,000 | | 1,200,000 | 2.00 | 2,400,000 | 2,400,000 | 2.00 |
| 8 සීමාසහිත ලංකා නැව් සංස්ථාව | 5,000,000 | | 5,000,000 | 10.00 | 50,000,000 | 50,000,000 | 100.00 |
| 9 සීමාසහිත ලංකා මිපිං ලයිට්ස් | 156,493 | | 156,493 | 10.00 | 1,564,930 | 1,564,930 | - |
| 10 සීමාසහිත සිනෝර් පදනම | 4,000,000 | | 4,000,000 | 10.00 | 40,000,000 | 40,000,000 | 100.00 |
| 11 සීමාසහිත කලමිඬු කොමර්ෂල් (පොහොර) සමාගම | 10,000,000 | | 10,000,000 | 10.00 | 100,000,000 | 100,000,000 | 100.00 |
| 12 සීමාසහිත ලංකා කොමර්ෂල් බැංකුව | 30,029 | 472 | 30,501 | 5.00 | 150,145 | 152,505 | 0.00418 |
| 13 සීමාසහිත සංස්කෘතික ප්‍රකාශන සමාගම | 600 | | 600 | 100.00 | 60,000 | 60,000 | - |
| 14 සිඩබීජී හම්බන්තොට 2018 | - | 10,000,000 | 10,000,000 | 10.00 | - | 100,000,000 | 79.00 |
| 15 සීමාසහිත දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය | 14,206,509 | | 14,206,509 | 10.00 | 142,065,090 | 142,065,090 | 99.99 |
| 16 සීමාසහිත ගලදාර හෝටල් සමාගම | 292,200 | | 292,200 | 10.00 | 2,922,000 | 2,922,000 | 0.06 |
| 17 සීමාසහිත හෝටල් සංවර්ධන (ලංකා) සමාගම | 1,346,645,686 | 700,000,000 | 2,046,645,686 | 10.00 | 13,466,456,860 | 20,466,456,860 | 100.00 |
| 18 සීමාසහිත මානව සම්පත් සේවා ආයතනය (ඇපකාර) | | | | | | 5,000,000 | 100.00 |
| 19 කිංග්ස්බරි පීඑල්සී (හෝටල් සේවා සමාගම) | 2,263 | | 2,263 | 10.00 | 22,630 | 22,630 | 0.0128 |
| 20 සීමාසහිත හුන්නස් ෆෝල්ස් සමාගම | 1 | | 1 | 10.00 | 10 | 10 | - |
| 21 සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය | 9,500,000 | | 9,500,000 | 10.00 | 95,000,000 | 95,000,000 | 100.00 |
| 22 සීමාසහිත කහටගහ මිනිරන් සමාගම | 1,300,000 | | 1,300,000 | 10.00 | 13,000,000 | 13,000,000 | 100.00 |
| 23 සීමාසහිත කළබෝවිටියාන නේ කර්මාන්ත ශාලාව | 4,637,500 | | 4,637,500 | 10.00 | 46,375,000 | 46,375,000 | 99.90 |
| 24 සීමාසහිත කන්තලේ සීනි කර්මාන්ත ශාලාව | 2,689,993 | | 2,689,993 | 100.00 | 268,999,300 | 268,999,300 | 100.00 |
| 25 සීමාසහිත ලප්‍රාප් මහවැලි සිමෙන්ති සමාගම | 480,000 | | 480,000 | 10.00 | 4,800,000 | 4,800,000 | 10.00 |
| 26 සීමාසහිත ලක්ෂ්‍යාන බැටරි සමාගම (එලිෆන්ට් ලයිට් සමාගම) වරණීය | 1,000 | | 1,000 | 10.00 | 10,000 | 10,000 | 5.00 |
| 27 සීමාසහිත ලංකා කැනරිස් සමාගම | 40,002 | | 40,002 | 100.00 | 4,000,200 | 4,000,200 | 9.09 |
| 28 සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම | 22,246,000 | | 22,246,000 | 10.00 | 222,460,000 | 222,460,000 | 13.00 |
| 29 සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම | 400,000 | | 400,000 | 10.00 | 4,000,000 | 4,000,000 | - |
| 30 ලංකා විදුලි (පුද්ගලික) සමාගම | 49,880,000 | | 49,880,000 | 10.00 | 498,800,000 | 498,800,000 | 43.56 |
| 31 ලක්දිව ඉංජිනේරු (පෞද්ගලික) සමාගම | 2 | | 2 | 10.00 | 20 | 20 | 100.00 |
| 32 සීමාසහිත ලංකා රෙදිපිළි සමාගම | 210,000 | | 210,000 | 10.00 | 2,100,000 | 2,100,000 | 93.30 |
| 33 සීමාසහිත ලංකා හයිට්ටෙක් ආයතනය | 50,000 | | 50,000 | 10.00 | 500,000 | 500,000 | 4.54 |
| 34 සීමාසහිත ලංකා කාර්මික ජනපද සමාගම | 7,800,000 | | 7,800,000 | 10.00 | 78,000,000 | 78,000,000 | 48.84 |
| 35 සීමාසහිත ලංකා ලේලන්ඩ් සමාගම | 1,289,900 | | 1,289,900 | 6.94 | 8,951,906 | 8,951,906 | 100.00 |
| 36 සීමාසහිත ලංකා ලේලන්ඩ් සමාගම | 860,000 | | 860,000 | 0.01 | 8,600 | 8,600 | |
| 37 ලංකා ලොස්ට්ට්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ් | 205 | 800,000 | 800,205 | 10.00 | 2,050 | 80,002,050 | 100.00 |
| 38 සීමාසහිත ලංකා බනිජ්වැලි සමාගම | 80,000,000 | | 80,000,000 | 10.00 | 800,000,000 | 800,000,000 | 100.00 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සමාගම | කොටස් ගණන | | 2016.12.31 දිනට ශේෂය | කොටසක නාමික අගය (රු.) | 2016.01.01 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | 2016.12.31 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | භාණ්ඩාගාරයට අනුව කොටස් ගිණිකම් ප්‍රතිශතය |
|--|----------------------|-------------------------------|------------------------|-----------------------|--|--|--|
| | 2016.01.01 දිනට ශේෂය | එකතු කිරීම්/ ගැලපීම් 2016 රු. | | | | | |
| 39 සීමාසහිත ලංකා පොස්පේට් සමාගම | 7,251,000 | | 7,251,000 | 10.00 | 72,510,000 | 72,510,000 | 100.00 |
| 40 සීමාසහිත රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව | 10,000,000 | | 10,000,000 | 10.00 | 100,000,000 | 100,000,000 | 100.00 |
| 41 සීමාසහිත ලංකා පෙහෙකම්හල එම්පොරියම් සමාගම | 700,000 | | 700,000 | 10.00 | 7,000,000 | 7,000,000 | - |
| 42 සීමාසහිත මත්තේන ලුණු සමාගම | 300,000 | | 300,000 | 100.00 | 30,000,000 | 30,000,000 | 100.00 |
| 43 සීමාසහිත මිනින් ලංකා පුද්ගලික සමාගම | 51,406,108 | | 51,406,108 | 100.00 | 14,476,251,900 | 14,476,251,900 | 100.00 |
| 44 මිල්කෝ පුද්ගලික සමාගම (කිරියා කිරි නිෂ්පාදන) | 31,945,403 | | 31,945,403 | 10.00 | 319,454,030 | 319,454,030 | 99.99 |
| 45 සීමාසහිත ලංකා කඩදාසි සමාගම | 32,300,000 | | 32,300,000 | 10.00 | 323,000,000 | 323,000,000 | 100.00 |
| 46 වර්ල්ඩ් ඩියුටි ශ්‍රී ගෘප් ලංකා ලිමිටඩ් (සීමාසහිත ඔටෝග්‍රිල් ලංකා) | 1,048 | | 1,048 | 10.00 | 10,480 | 10,480 | 0.035 |
| 47 සීමාසහිත පරන්තන් කෙම්කල් සමාගම | 4,000,000 | | 4,000,000 | 10.00 | 40,000,000 | 40,000,000 | 100.00 |
| 48 සීමාසහිත රක්තා ආරක්ෂණ ලංකා සමාගම | 500,205 | | 500,205 | 10.00 | 5,002,050 | 5,002,050 | 100.00 |
| 49 සීමාසහිත රජරට ආහාර සමාගම | 386,249 | | 386,249 | 10.00 | 3,862,490 | 3,862,490 | - |
| 50 සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල | 10,000,001 | | 10,000,001 | 10.00 | 100,000,010 | 100,000,010 | 98.00 |
| 51 සීමාසහිත ලංකා රක්ෂණ සංස්ථාව | 599,568,144 | | 599,568,144 | 10.00 | 5,995,681,440 | 5,995,681,440 | 99.93 |
| 52 ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන කිරීමේ සංස්ථාව | 7,798,000 | | 7,798,000 | 10.00 | 77,980,000 | 77,980,000 | 100.00 |
| 53 සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරිකිරීම් බැංකුව | 4,584,460 | | 4,584,460 | 100.00 | 458,446,000 | 458,446,000 | 100.00 |
| 54 සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම | 893,405,709 | | 893,405,709 | 10.00 | 8,934,057,090 | 8,934,057,090 | 49.50 |
| 55 සීමාසහිත ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම | 490,986,328 | | 490,986,328 | 100.00 | 55,363,729,135 | 55,388,244,380 | 95.12 |
| 56 සීමාසහිත රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව | | | 4,100,000 | 10.00 | 41,000,000 | 41,000,000 | 100.00 |
| 57 සීමාසහිත සෙලින්සින් සමාගම | 615 | | 615 | 10.00 | 6,150 | 6,150 | 1.00 |
| 58 සීමාසහිත තෝමස් ඩිලාරූ ලංකා විනිමය ආරක්ෂිත මුද්‍රණ සමාගම | 2,800,000 | | 2,800,000 | 10.00 | 28,000,000 | 28,000,000 | 40.00 |
| 59 සීමාසහිත වෝකර්ස් හා ග්‍රීක් සමාගම | 2,850 | | 2,850 | 2.00 | 5,700 | 5,700 | - |
| 60 සීමාසහිත වෝකර්ස් හා ග්‍රීක් සමාගම | 100 | | 100 | 10.00 | 1,000 | 1,000 | - |
| 61 සීමාසහිත වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගම (සාමාන්‍ය) | 55,000,000 | | 55,000,000 | 112.95 | 6,212,500,000 | 6,212,500,000 | 50.00 |
| එකතුව | 3,839,458,113 | 711,054,972 | - 4,554,613,085 | | 109,135,664,306 | 116,345,300,242 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 21.3 - වැවිලි සමාගම්වල කොටස් හිමිකම

| සමාගම | කොටස් ගණන | | | 2016.12.31 දිනට ඡේදය (රු.) | කොටසක නාමික අගය (රු.) | 2016.01.01 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | 2016.12.31 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | ගාණ්ඩාගාරයට අනුව කොටස් හිමිකම් ප්‍රතිශතය |
|---|----------------------|--------------------------|-------------------------|----------------------------|-----------------------|--|--|--|
| | 2016.01.01 දිනට ඡේදය | එකතුකිරීම්/ ගැලපීම් 2016 | අඩුකිරීම්/ ගැලපීම් 2016 | | | | | |
| 1 සීමාසහිත අගරපනන වැවිලි සමාගම | 23,284,644 | | | 23,284,644 | 10.00 | 232,846,440 | 232,846,440 | 30.39 |
| 2 සීමාසහිත අගලවත්ත වැවිලි සමාගම | 741 | | | 741 | 10.00 | 7,410 | 7,410 | 0.003 |
| 3 සීමාසහිත බගවත්තලාව වැවිලි සමාගම | 21,664 | | | 21,664 | 6.67 | 144,430 | 144,430 | 0.03 |
| 4 සීමාසහිත බලන්ගොඩ වැවිලි සමාගම | 4,761 | | | 4,761 | 10.00 | 47,610 | 47,610 | 0.02 |
| 5 සීමාසහිත හලාවන වැවිලි සමාගම | 20,000,001 | | | 20,000,001 | 10.00 | 200,000,010 | 200,000,010 | 100.00 |
| 6 සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම | 18,000,001 | | | 18,000,001 | 10.00 | 180,000,010 | 180,000,010 | 100.00 |
| 7 සීමාසහිත ඇල්පිටිය වැවිලි සමාගම | 15,613,092 | | | 15,613,092 | 5.00 | 78,065,460 | 78,065,460 | 21.43 |
| 8 සීමාසහිත ගල්මය වැවිලි සමාගම | 51,600,000 | | | 51,600,000 | 10.00 | 516,000,000 | 516,000,000 | 51.00 |
| 9 සීමාසහිත හපුගස්තැන්න වැවිලි සමාගම | 1 | | | 1 | 10.00 | 10 | 10 | - |
| 10 සීමාසහිත හොරණ වැවිලි සමාගම | 5,889 | | | 5,889 | 10.00 | 58,890 | 58,890 | 0.023 |
| 11 සීමාසහිත කහවත්ත වැවිලි සමාගම | 1 | | | 1 | 10.00 | 10 | 10 | - |
| 12 සීමාසහිත කැගල්ල වැවිලි සමාගම | 4,387 | | | 4,387 | 10.00 | 43,870 | 43,870 | 0.02 |
| 13 සීමාසහිත කැලණිවැලි වැවිලි සමාගම | 1 | | | 1 | 10.00 | 10 | 10 | - |
| 14 සීමාසහිත කොටගල වැවිලි සමාගම | 3,800,557 | | | 3,800,557 | 10.00 | 38,005,570 | 38,005,570 | 11.88 |
| 15 සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම | 20,000,001 | | | 20,000,001 | 10.00 | 200,000,010 | 200,000,010 | 100.00 |
| 16 සීමාසහිත මඩුල්ලිම වැවිලි සමාගම | 3,805,653 | | | 3,805,653 | 10.00 | 38,056,530 | 38,056,530 | 13.12 |
| 17 සීමාසහිත මල්වත්ත වැවිලි සමාගම | 1 | | | 1 | 10.00 | 10 | 10 | - |
| 18 සීමාසහිත මස්කෙළිය වැවිලි සමාගම | 9,008 | | | 9,008 | 10.00 | 90,080 | 90,080 | 0.30 |
| 19 සීමාසහිත මතුරට වැවිලි සමාගම | 7,806,020 | | | 7,806,020 | 10.00 | 78,060,200 | 78,060,200 | 22.30 |
| 20 සීමාසහිත නමුණුකුල වැවිලි සමාගම | 3,763,301 | | | 3,763,301 | 10.00 | 37,633,010 | 37,633,010 | 15.85 |
| 21 සීමාසහිත පුස්සැල්ලාව වැවිලි සමාගම | 7,816,790 | | | 7,816,790 | 10.00 | 78,171,230 | 78,171,230 | 32.70 |
| 22 සීමාසහිත කලවකැලේ වැවිලි සමාගම | 368 | | | 368 | 10.00 | 3,680 | 3,680 | 0.0015 |
| 23 සීමාසහිත උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම | 1 | | | 1 | 10.00 | 10 | 10 | - |
| 24 සීමාසහිත වටවල වැවිලි සමාගම | 151 | | | 151 | 10.00 | 160 | 160 | - |
| එකතුව | 175,537,034 | - | - | 175,537,034 | | 1,677,234,650 | 1,677,234,650 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන - 21.4 - සංස්ථාවල ඇමරිකානු ඩොලර්වලින් ප්‍රකාශිත කොටස් ගිණිම

| සමාගම | 2016.01.01 දිනට ශේෂය | කොටස් ගණන | | 2016.12.31 දිනට ශේෂය | කොටසක නාමික අගය (රු.) | 2016.01.01 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | 2016.12.31 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | භාණ්ඩාගාරයට අනුව කොටස් ගිණිමේ ප්‍රතිශතය |
|--------------------------------------|-------------------------|--------------------------------|-------------------------------|-------------------------|-----------------------------|---|---|---|
| | | එකතුකිරීම්/ ගැලපීම් 2016 | අඩුකිරීම්/ ගැලපීම් 2016 | | | | | |
| 1 ආසියා ප්‍රතිරක්ෂණ සංස්ථාව | 980 | | | 980 | US\$1000 | 139,101,200 | 144,883,200 | |
| 2 ලංකා නාවික නියෝජිතායතනය | 24,500 | | | 24,500 | 1(Singapore Dollar) | 2,447,550 | 2,497,775 | 99.00 |
| 3 ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එකතුව | 1,003 | 6,488 | | 7,491 | US\$1000 | 142,365,820 | 1,107,469,440 | |
| | 26,483 | 6,488 | | 32,971 | | 283,914,570 | 1,254,850,415 | |

2016-01-01/ 2016-12-31 දිනට හුවමාරු අනුපාතය

| මුදල් වර්ගය | 2016.01.01 | 2016.12.31 |
|------------------|------------|------------|
| | අනුපාත | අනුපාත |
| ඇමරිකන් ඩොලර් | 148.71 | 147.84 |
| සිංගප්පූරු ඩොලර් | 104.17 | 101.95 |

සටහන - 21.5 - සංවර්ධන බැංකුවල කොටස් ගිණිම

| සමාගම | 2016.01.01 දිනට ශේෂය | කොටස් ගණන | | 2016.12.31 දිනට ශේෂය | කොටසක නාමික අගය (රු.) | 2016.01.01 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | 2016.12.31 දිනට පිරිවැයට ආයෝජනයේ වටිනාකම (රු.) | භාණ්ඩාගාරයට අනුව කොටස් ගිණිමේ ප්‍රතිශතය |
|-----------------------------|-------------------------|--------------------------------|-------------------------------|-------------------------|--------------------------------|---|---|---|
| | | එකතුකිරීම්/ ගැලපීම් 2016 | අඩුකිරීම්/ ගැලපීම් 2016 | | | | | |
| 1 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව | 87,744,671 | | | 87,744,671 | 10.00 | 877,446,710 | 877,446,710 | 79.81 |
| 2 ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 15,000,000 | | | 15,000,000 | 100.00 | 1,500,000,000 | 1,500,000,000 | |
| 3 ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව | 21,071,022 | | | 21,071,022 | 103.07 | 2,171,971,612 | 2,171,971,612 | 99.99 |
| එකතුව | 123,815,693 | | | 123,815,693 | | 4,549,418,322 | 4,549,418,322 | |

සටහන - 21.2, 21.3, 21.4, 21.5 - සාරාංශය

| සමාගම | කොටස් ගණන | කොටසක නාමික අගය (රු.) 2016.12.31 දිනට |
|----------------------|----------------------|--|
| 1 සාමාන්‍ය | 4,554,613,085 | 116,345,300,242 |
| 2 වැවිලි | 175,537,034 | 1,677,234,650 |
| 3 ඩොලර් අගයෙන් කොටස් | 32,971 | 1,254,850,415 |
| 4 සංවර්ධන බැංකු | 123,815,693 | 4,549,418,322 |
| එකතුව | 4,853,998,783 | 123,826,803,629 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| | 2016 රු. | 2015 රු. |
|---|--------------------------|--------------------------|
| සටහන් - 22 - ණය ගැනීම් මත ආයෝජනය | | |
| මූලධන වියදම් ආයෝජන - විසර්ජන පනතේ ණය ගිණුම (8341) | 24,088,000,000 | 24,088,000,000 |
| මූලධන ආයෝජන දේශීය හා විදේශීය ඒකාබද්ධ ණය ගිණුම (8342) | 3,675,812,055,800 | 3,200,352,577,580 |
| භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන ගිණුම (9103) | 3,566,513,751,206 | 3,186,784,862,953 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආයෝජන ගිණුම (9106) | 572,198,550,000 | 612,882,354,231 |
| විදේශීය මුදල් බැංකු ඒකක ගිණුම (9108) | 41,594,973,831 | 21,992,389,866 |
| භාණ්ඩාගාර බිල්පත් උපයෝජන ගිණුම (9109) | 792,396,360,000 | 633,284,601,067 |
| කල්බදු වත්කම් ආයෝජන ගිණුම (9183) | 16,495,638,658 | 5,568,921,038 |
| විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් ආයෝජන ගිණුම (9191) | 104,860,000,000 | - |
| | 8,793,959,329,494 | 7,684,953,706,734 |
| සටහන් - 23 - ඒකාබද්ධ අරමුදල | | |
| ජනවාරි 01 දිනට ඒකාබද්ධ අරමුදලේ ආරම්භක ශේෂය (හර) | (403,025,504,824) | (356,664,771,188) |
| එකතු කළා: පෙර වර්ෂ ගැලපීම් | (18,846,319,120) | - |
| එකතු කලා - ඒකාබද්ධ අරමුදලට ලැබීම් | | |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මුළු මුදල | 1,678,106,902,922 | 1,386,067,901,165 |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද මුළු මුදල | 39,675,000,153 | 21,236,236,861 |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද මුළු මුදල | 1,623,285,963,808 | 1,749,615,111,661 |
| මුළු මුදල් ලැබීම් (අ) | 3,341,067,866,884 | 3,156,919,249,687 |
| අඩු කලා - ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් | | |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කළ මුළු මුදල | 1,770,881,752,657 | 1,672,921,451,455 |
| ආයෝජන ක්‍රියාකාරකම් සඳහා වැය කළ මුළු මුදල | 594,012,706,930 | 683,963,424,066 |
| ණය ආපසු ගෙවීම සඳහා වැය කළ මුළු මුදල | 741,548,634,932 | 846,395,107,802 |
| මුළු මුදල් ගෙවීම් (ආ) | 3,106,443,094,519 | 3,203,279,983,323 |
| ශුද්ධ මුදල් ලැබීම් (අ) - (ආ) | 234,624,772,365 | (46,360,733,636) |
| දෙසැම්බර් 31 දිනට ඒකාබද්ධ අරමුදලේ අවසාන ශේෂය (හර) | (187,247,051,579) | (403,025,504,824) |
| සටහන් - 24 - විදේශ ණය හුමන අරමුදල් | | |
| ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර වක්‍රීය ණය අරමුදල (8760) | 2,754,566,691 | 2,431,163,295 |
| ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ වක්‍රීය ණය අරමුදල (8814) | 10,769,850,148 | 12,777,289,483 |
| ආ.ස. බැංකුව විශේෂ ඩොලර් වක්‍රීය ණය අරමුදල් ගිණුම (8919) | 2,667,530,472 | 3,406,206,062 |
| ශ්‍රී.ලං.ම. බැංකු විශේෂ ඩොලර් ගිණුම (කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ණය වක්‍රීය අරමුදල සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (8974) | 1,020,635,599 | 1,002,612,286 |
| ප්‍ර.භා.සං.ජා. බැංකුව වක්‍රීය ණය අරමුදල (8982) | 1,570,884,206 | 1,570,884,207 |
| ශ්‍රී ලංකා මහ බැංකු වක්‍රීය ණය අරමුදල් ගිණුම - යෙන් (9095) | 857,234,233 | 898,067,656 |
| ශ්‍රී ලංකා මහ බැංකු ඩොයිස් මාර්ක් වක්‍රීය ණය අරමුදල් ගිණුම (9102) | 127,907,606 | 127,907,606 |
| ශ්‍රී ලංකා මහ බැංකු නොර්ඩින් වක්‍රීය ණය අරමුදල (9111) | 99,027,033 | 99,027,033 |
| විශේෂ විදේශ රුපියල් ගිණුම - ඉතාලිය (9119) | (2,195,120,403) | (7,445,493,454) |
| විශේෂ රුපියල් හුමන අරමුදල් ගිණුම (9120) | (476,985) | (476,985) |
| විශේෂ විදේශ හුමන අරමුදල් ගිණුම - යුරෝ - ඉතාලිය (9121) | 2,528,085,651 | 9,470,837,012 |
| විශේෂ රුපියල් හුමන අරමුදල් ගිණුම (9122) | 498,950,000 | 498,950,000 |
| විශේෂ විදේශ හුමන අරමුදල් ගිණුම - ප්‍රංශ සංවර්ධන ආයතනය (9126) | 925,983,001 | 910,646,321 |
| | 21,625,057,252 | 25,747,620,522 |
| සටහන් - 25 - ආයෝජන මත පදනම් වූ අරමුදල් | | |
| රාජ්‍ය සංස්ථා ප්‍රාග්ධන අරමුදල (8467) | 403,080,623,821 | 376,483,640,248 |
| රජයේ කොටස් ගිණුම (8547) | 123,826,803,629 | 115,646,231,848 |
| උප ණය ගිණුම (9117) | 169,547,195,852 | 174,196,100,153 |
| | 696,454,623,302 | 666,325,972,249 |
| සටහන් - 26 - විවිධ අරමුදල් | | |
| රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල (8098) | 828,908,299 | 759,501,089 |
| ගුරු වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල (8186) | 696,478,807 | 637,507,645 |
| | 1,525,387,106 | 1,397,008,734 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| | 2016 රු. | 2015 රු. |
|--|--------------------------|--------------------------|
| සටහන් - 27 - ජංගම නොවන වත්කම් සංචිත අරමුදල | | |
| දේපළ පිරිසහන හා උපකරණ සංචිත අරමුදල (9165) | 309,177,036,991 | 8,807,729,400 |
| කෙර්ගෙන යන වැඩ සංචිත අරමුදල (9166) | 7,077,190,884 | 578,324,146 |
| කල්බදු වත්කම් සංචිත අරමුදල (9182) | 30,400,467,949 | 11,901,246,176 |
| කුලී හා වැඩ අත්තිකාරම් සංචිත අරමුදල (9189) | 228,769,715 | - |
| | 346,883,465,539 | 21,287,299,722 |
| සටහන් - 28 - බැංකු අයිතව | | |
| භාණ්ඩාගාර අනුමත අග්‍රිම ගිණුම (7002) | 7,431,589,929 | 11,343,609,316 |
| භාණ්ඩාගාර අනුමත අග්‍රිම ගිණුම - වක්‍රීය අරමුදල (7003) | 48,362,068 | 254,203,551 |
| භා.නි.ලේ. මුදල් ගිණුම (8020) සටහන් 28 (1) | (158,890,226,219) | (193,535,386,657) |
| විදේශ ඒජන්තවරුන්ගේ ජංගම ගිණුම (8030) | 10,402,435 | 17,345,451 |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ තාවකාලික ඉතුරුම් ගිණුම (8192) | (27,388,999,302) | (29,559,467,649) |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ ඩොලර් ගිණුම (8813) | 5,890,186,227 | 6,335,537,760 |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ ඩොලර් ගිණුම (8918) | 3,857,344,761 | 6,283,256,594 |
| ශ්‍රී.ලං.ම. බැංකු විශේෂ ඩොලර් ගිණුම (කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ණය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (8973) | 842,083,261 | 452,514,559 |
| ශ්‍රී ලංකා මහ බැංකු විශේෂ යෙන් ගිණුම (9094) | - | 10,863,423 |
| විශේෂ විදේශ හුවමාරු ගිණුම - ප්‍රංශ සංවර්ධන ආයතනය (9125) | 319,020,184 | 742,493,029 |
| | (167,880,236,656) | (197,655,030,624) |
| සටහන් - 28(1) | | |
| භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමෙහි උප ගිණුම් - (8020) | | |
| ලංකා බැංකුව - 0002026450 | (128,351,716,794) | (134,766,847,792) |
| මහජන බැංකුව - 014100130110432 | (37,176,856,301) | (69,992,700,898) |
| ශ්‍රී ලංකා මහ බැංකුව - 50516 | 476,262 | 439,296 |
| ලංකා බැංකුව - 0007040004 | 224,552,863 | 1,117,379,150 |
| ලංකා බැංකුව - 0007040501 | 1,473,969,582 | 2,122,394,158 |
| ලංකා බැංකුව - 0007041570 | 2,978,028,795 | 5,656,558,055 |
| ලංකා බැංකුව - 0007041571 | 1,961,319,374 | 2,327,391,374 |
| | (158,890,226,219) | (193,535,386,657) |
| සටහන් - 29 - ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් | | |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්තිකාරම් (8176) | 83,306,771,400 | 151,131,671,400 |
| | 83,306,771,400 | 151,131,671,400 |
| සටහන් - 30 - රාජ්‍ය ණය ගැනීම් | | |
| දේශීය | | |
| භාණ්ඩාගාර බිල්පත් (8085) | 792,396,360,000 | 633,284,601,067 |
| භාණ්ඩාගාර බැඳුම්කර (9093) | 3,566,513,751,205 | 3,186,784,862,953 |
| එකතුව (අ) | 4,358,910,111,205 | 3,820,069,464,020 |
| රුපියල් ණය (8249) | 24,088,000,000 | 24,088,000,000 |
| ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (9105) | 572,198,550,000 | 612,882,354,231 |
| විදේශ ව්‍යවහාර මුදලින් දේශීය ණය (9107) | 41,594,973,831 | 21,992,389,866 |
| ශ්‍රී ලංකා බන්ධනාගාර සංස්ථාව භාණ්ඩාගාර බැඳුම්කර (9137) | 104,860,000,000 | - |
| එකතුව (ආ) | 742,741,523,831 | 658,962,744,096 |
| මුළු ණයගැනීම්වල එකතුව - දේශීය = (අ+ආ) | 5,101,651,635,036 | 4,479,032,208,116 |
| කල්බදු ණයගිණියන් (9181) | 16,495,638,658 | 5,568,921,038 |
| විදේශීය | | |
| මුළු ණයගැනීම්වල එකතුව - විදේශීය (8343) සටහන 30(1) | 3,675,812,055,800 | 3,200,352,577,580 |
| | 8,793,959,329,494 | 7,684,953,706,734 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| | 2016 රු. | 2015 රු. |
|---|--------------------------|-----------------------|
| සටහන් - 31 - තැන්පතු සහ වෙනත් වගකීම් | | |
| භාණ්ඩාගාර පොදු තැන්පත් ගිණුම (6000) | 64,347,225,770 | 62,756,010,987 |
| දිස්ත්‍රික් ලේකම්වරු සඳහා වූ භාණ්ඩාගාර තැන්පත් ගිණුම (6003) | (12,861,285) | 67,856,977 |
| රාජ්‍ය සේවා අනන්‍යතා ඇපකාර සංගමය (8013) | 8,426,419 | 18,531,519 |
| රේගු අධ්‍යක්ෂ ජනරාල් - සෙස් අයකිරීම් ගිණුම (8105) | - | 300,000,000 |
| | 64,342,790,904 | 63,142,399,483 |
| සටහන් - 32 - රජයේ දෙපාර්තමේන්තු සඳහා වූ මෙහෙයුම් ගිණුම (හරා/බැර) | | |
| සාමාන්‍යාධිකාරී - දුම්රිය දෙපාර්තමේන්තුව (8003) | (977,606,985) | (654,004,324) |
| අධ්‍යක්ෂ ජනරාල් - රේගු දෙපාර්තමේන්තුව (8005) | (18,720,172) | (25,895,605) |
| තැපැල්පති - තැපැල් දෙපාර්තමේන්තුව (8037) | - | 6,602,795 |
| භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව (8233) සහ (8583) | (400,071,183) | 868,602,171 |
| භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව (9092) | 219,379,544 | 144,458,529 |
| ආපසු ලැබුණු චෙක්පත් (8657) | (3,995,094) | (3,995,094) |
| භාණ්ඩ සහ සේවා බදු රැස්කිරීමේ ගිණුම (9098) | (37,953,565) | (37,953,565) |
| අක්‍රීය ගිණුම් පාලන ගිණුම (9100) | (20,772,460) | (20,772,460) |
| තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියෝජන ආයතන හරහා සිදුකරන ගනුදෙනු (9184) | 3,247,560,146 | - |
| එකතු කළ අගය මත බදු පාලන ගිණුම (9185) | (26,505,220) | - |
| භාණ්ඩාගාර බැඳුම්කර වට්ටම් ගිණුම (9187) | (80,667,872,022) | - |
| භාණ්ඩාගාර බැඳුම්කර මත උපචිත පොලී (9192) | 650,774,056 | - |
| භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීම මත වට්ටම් (9193) | (30,599,261,942) | - |
| | (108,635,044,897) | 277,042,446 |
| සටහන් - 33 - විවිධ ගිණුම් (හරා/බැර) | | |
| නිදන් අරමුදල් ආයෝජන ගිණුම (8574) | (46,492,720) | (46,492,720) |
| නිදන් අරමුදල් ගිණුම (8575) | 46,492,720 | 46,492,720 |
| ක්‍රමයෙන් නියෝජිතවරුන්ගේ විනිමය විචලකා ගිණුම (8029) | 84,183,758 | 76,973,664 |
| විදේශාධාර වියදම් ගිණුම (8301) | (80,558,007) | (80,558,007) |
| ජාතික නිවාස බැඳුම්කර ආයෝජන ගිණුම (8859) | (1,284,200) | (1,284,200) |
| දේශීය ආදායම් කොමසාරිස් කුමාගෙන් ප්‍රාග්ධන බදු ලෙස ලැබූ කොටස් සහතික (8491) | (88,589) | (88,589) |
| ව්‍යවහාර මුදල් ගෙවීම් ගිණුම - ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල (8340) | 616,811,554 | 616,811,553 |
| | 619,064,516 | 611,854,421 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය, මෙහි විවිධ ප්‍රකාශය | ණය අංකය | විදේශ විනිමය | 2016.01.01. දිනට මෙහෙය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට මෙහෙය (8343) | |
|--|---|--------------|-------------------------------|-------------|--------------------------------|------------|--------------|-----------|------------------------------|-----|
| | | | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. |
| කැනඩාව | | | | | | | | | | |
| 1967001 | ඇස්බැල්ටෝස්, තන්තු සහ පත්‍ර කඩදාසි ආනයනය | CAD | 62,500 | 1,947,125 | 12,495 | 1,373,564 | 120,965 | 6,247 | 694,526 | |
| 1968004 | පත්‍ර කඩදාසි ආනයනය | CAD | 87,500 | 6,493,038 | 31,250 | 3,435,302 | 416,289 | 31,250 | 3,474,025 | |
| 1969004 | පත්‍ර කඩදාසි ආනයනය | CAD | 62,500 | 9,090,252 | 25,000 | 2,748,241 | 606,039 | 62,500 | 6,948,050 | |
| 1969005 | ඇස්බැල්ටෝස් සහ තන්තු ආනයනය | CAD | 175,000 | 6,493,037 | 25,000 | 2,748,241 | 424,033 | 37,500 | 4,168,829 | |
| 1969007 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 287,500 | 18,180,505 | 50,000 | 5,496,483 | 1,212,078 | 125,000 | 13,896,100 | |
| 1970006 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 343,750 | 29,867,972 | 57,500 | 6,320,955 | 2,021,807 | 230,000 | 25,568,824 | |
| 1971004 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 175,000 | 35,711,706 | 62,500 | 6,870,603 | 2,425,122 | 281,250 | 31,266,225 | |
| 1972003 | පත්‍ර කඩදාසි සහ විදුලිපොදේශ උපකරණ ආනයනය | CAD | 323,000 | 33,556,017 | 40,375 | 4,438,410 | 2,301,475 | 282,625 | 31,419,082 | |
| 1973004 | ඇස්බැල්ටෝස්, නයිලෝන් සහ ටයර් කෝඩ් ආනයනය | CAD | 467,500 | 48,567,920 | 55,000 | 6,046,131 | 3,335,341 | 412,500 | 45,857,130 | |
| 1974005 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 472,500 | 49,087,363 | 52,500 | 5,771,307 | 3,374,840 | 420,000 | 46,690,896 | |
| 1975004 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 3,150,000 | 327,249,090 | 300,000 | 32,978,895 | 22,560,885 | 2,850,000 | 316,831,080 | |
| 1975005 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 2,875,000 | 298,679,723 | 250,000 | 27,482,413 | 20,620,790 | 2,625,000 | 291,818,100 | |
| 1977009 | පොහොර සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය | CAD | 6,250,000 | 649,303,750 | 500,000 | 54,964,825 | 44,881,675 | 5,750,000 | 639,220,600 | |
| 1978005 | පොහොර, ඇලුමිනියම් කුරු සහ ඇස්බැල්ටෝස් ආනයනය | CAD | 7,139 | 1,123,480 | 7,140 | 1,145,425 | 21,760 | (1) | (185) | |
| ප්‍රංශය | | | | | | | | | | |
| 2002048 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 4,320,416 | 679,919,800 | 332,340 | 52,665,942 | 2,360,442 | 3,988,076 | 629,614,300 | |
| ජර්මනිය | | | | | | | | | | |
| 2001049 | දුම්රිය එන්ජින් 16 ක් මිලදී ගැනීම (11 අ) | EURO | 3,802,580 | 598,426,025 | 185,088 | 29,330,879 | 2,013,504 | 3,617,492 | 571,108,650 | |
| 2001054 | 1995 පොදු භාණ්ඩ සඳහා ආධාරය පොදුදායක | EURO | 1,990,971 | 313,326,512 | 113,507 | 17,987,445 | 1,064,130 | 1,877,464 | 296,403,197 | |
| 2001058 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 364,040 | 57,290,332 | 16,361 | 2,592,785 | 191,953 | 347,679 | 54,889,500 | |
| 2001060 | ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් උපකරණ සඳහා ළි භාණ්ඩ ආධාරය | EURO | 2,881,640 | 453,494,405 | 151,342 | 23,983,260 | 1,532,461 | 2,730,298 | 431,043,606 | |
| 2001064 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 1,636,132 | 257,484,200 | 102,258 | 16,204,906 | 879,831 | 1,533,874 | 242,159,125 | |
| 2001067 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 2,492,546 | 392,261,128 | 127,823 | 20,256,133 | 1,323,704 | 2,364,723 | 373,328,699 | |
| 2001068 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 2,848,920 | 448,345,015 | 125,778 | 19,932,033 | 1,500,848 | 2,723,142 | 429,913,830 | |
| 2001106 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 2,939,929 | 462,667,569 | 127,823 | 20,256,133 | 1,547,618 | 2,812,106 | 443,959,054 | |
| 2001108 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 887,602 | 139,685,177 | 63,400 | 10,047,042 | 482,031 | 824,202 | 130,120,166 | |
| 2001111 | පාරිභෝගික භාණ්ඩ ආනයනය (12) | EURO | 2,431,704 | 382,686,319 | 167,704 | 26,576,045 | 1,317,020 | 2,264,000 | 357,427,293 | |
| 2001112 | පාරිභෝගික භාණ්ඩ ආනයනය | EURO | 1,585,005 | 249,438,175 | 126,800 | 20,094,082 | 868,870 | 1,458,205 | 230,212,963 | |
| 2001113 | පාරිභෝගික භාණ්ඩ ආනයනය X | EURO | 837,497 | 131,799,980 | 64,423 | 10,209,091 | 457,563 | 773,074 | 122,048,452 | |
| 2001116 | පාරිභෝගික භාණ්ඩ ආනයනය (11 අ) | EURO | 951,003 | 149,662,844 | 40,903 | 6,561,773 | 524,734 | 910,100 | 143,625,805 | |
| 2001123 | පාරිභෝගික භාණ්ඩ ආනයනය IX | EURO | | | | | | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ගේ පිළිබඳ ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ගේණය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ගේණය (8343) | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-----|---------------------|-----------|-----------------------------|------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| ජපානය | | | | | | | | | | |
| 1982014 | | පාරිභෝගික භාණ්ඩ ආනයනය | | 67,161 | | | | | | |
| ජර්මනිය | | | | | | | | | | |
| 2001117 | | සුළු වාණිජමය පුළුල්වන වැටුප්පතන ඩිපොසිට් | EURO | 2,452,668 | 385,985,437 | | 19,932,033 | 125,778 | 1,302,523 | 2,326,890 |
| ඇමෙරිකා එක්සත් ජනපදය | | | | | | | | | | |
| 1976007 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11976 | USD | 624,699 | 89,995,603 | | 91,659,419 | 624,699 | 1,663,825 | (0) |
| 1976008 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11977 | USD | 2,295,414 | 330,682,597 | | 166,896,687 | 1,147,707 | 8,140,570 | 1,147,707 |
| 1978019 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11978 | USD | 3,315,505 | 477,639,247 | | 162,094,811 | 1,105,168 | 15,563,975 | 2,210,337 |
| 1979012 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11979 | USD | 2,091,235 | 301,268,111 | | 76,074,839 | 522,809 | 9,756,970 | 1,568,426 |
| 1980030 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11980 | USD | 3,759,587 | 541,614,737 | | 109,591,963 | 751,917 | 18,526,116 | 3,007,670 |
| 1981026 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11981 | USD | 3,278,356 | 472,287,521 | | 79,958,284 | 546,393 | 16,918,885 | 2,731,963 |
| 1982018 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11983 | USD | 5,454,439 | 785,779,016 | | 99,032,152 | 681,805 | 28,193,721 | 4,772,634 |
| 1982019 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11982 | USD | 3,761,779 | 541,930,566 | | 78,325,616 | 537,397 | 19,407,504 | 3,224,382 |
| 1983016 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11984 | USD | 6,587,837 | 949,059,014 | | 106,679,054 | 731,982 | 34,827,188 | 5,855,855 |
| 1984016 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11985 | USD | 8,071,588 | 1,192,346,020 | | 120,305,980 | 829,696 | 12,795,424 | 7,241,892 |
| 1985009 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11986 | USD | 11,278,607 | 1,624,822,008 | | 156,540,431 | 1,063,290 | 61,972,869 | 10,215,317 |
| 1986004 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11987 | USD | 8,599,263 | 1,238,829,566 | | 106,822,837 | 727,614 | 47,166,180 | 7,871,649 |
| 1987026 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11988 | USD | 10,367,018 | 1,493,496,505 | | 116,690,599 | 797,463 | 56,713,493 | 9,569,555 |
| 1988046 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11989 | USD | 15,186,666 | 2,187,826,038 | | 161,949,796 | 1,106,112 | 83,390,849 | 14,080,554 |
| 1989054 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11990 | USD | 17,369,568 | 2,502,299,936 | | 171,085,613 | 1,157,971 | 97,282,899 | 16,211,597 |
| 1991042 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11991 | USD | 1,228,744 | 177,015,658 | | 29,783,377 | 204,791 | 6,155,904 | 1,023,953 |
| 1992024 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11992 | USD | 3,782,861 | 544,967,697 | | 80,142,618 | 540,409 | 20,894,311 | 3,242,452 |
| 1993006 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11993 | USD | 3,301,002 | 475,549,928 | | 59,933,816 | 412,625 | 17,062,715 | 2,888,377 |
| 1994002 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11994 | USD | 6,722,867 | 968,511,641 | | 110,102,853 | 746,985 | 36,778,264 | 5,975,882 |
| 1994040 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11995 | USD | 8,107,246 | 1,167,948,494 | | 119,095,444 | 810,725 | 44,165,844 | 7,296,521 |
| 1995055 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11996 | USD | 4,379,978 | 630,989,633 | | 57,298,069 | 398,180 | 22,781,736 | 3,981,798 |
| 1997013 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11997 | USD | 4,585,042 | 660,531,734 | | 55,498,115 | 382,087 | 24,569,103 | 4,202,955 |
| 1998007 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 11998 | USD | 4,965,755 | 715,378,139 | | 55,664,209 | 381,981 | 26,935,441 | 4,583,774 |
| 2000031 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 12000 | USD | 2,867,301 | 413,069,958 | | 28,070,284 | 191,153 | 15,887,217 | 2,676,148 |
| 2001047 | | කිරිඟු සැපයීම පිළිබඳ 480ට්ටුවේ 1-FY 2001 | USD | 4,775,558 | 687,977,836 | | 43,845,590 | 298,472 | 26,535,148 | 4,477,086 |
| ඉන්දියාව | | | | | | | | | | |
| 2001041 | | ණය මාලාව | USD | 19,685,873 | 2,835,992,141 | | 350,468,998 | 2,420,000 | 100,904,632 | 17,265,873 |
| 2002056 | | ඉන්දියානු කිරිඟු මොන් 300,000 ක් ආනයනය | USD | 10,282,820 | 1,481,366,700 | | 433,286,858 | 2,940,030 | 52,311,100 | 7,342,790 |
| 2003049 | | ඉන්දියානු ණය මාලාව | USD | 16,874,051 | 2,430,914,553 | | 233,470,591 | 1,584,194 | 93,214,199 | 15,289,857 |
| 2004040 | | ඉන්දියානු ණය මාලාව | USD | 12,780,103 | 1,841,131,001 | | 216,277,864 | 1,494,000 | 65,805,059 | 11,286,103 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු විවිධිත ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | | |
|--|---------|---|-------------------------------|-------------|--------------------------------|------------|---------------------|-------------|------------------------------|-------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2008006 | | ඉන්දියා රොලර් හය ගිවිසුම | USD | 56,148,967 | 8,088,943,170 | 2,370,207 | 344,152,537 | 950,453,817 | 302,315,640 | 51,969,009 | 7,784,957,530 |
| එහය | | | | | | | | | | | |
| 2000037 | | ආර්ථික සහ කාර්මික සහයෝගය | CNY | 20,000,000 | 443,708,000 | | | 109,233,305 | (10,951,695) | 15,000,000 | 323,523,000 |
| ඉන්දියාව | | | | | | | | | | | |
| 2002057 | | ආර්ථික ස්ථායීකරණ වැඩසටහන | USD | 2,400,000 | 345,749,520 | | | 349,349,588 | 3,597,072 | (20) | (2,996) |
| ජපානය | | | | | | | | | | | |
| 1991057 | | ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන | JPK | 708,108 | 846,897,168 | | | 952,334,449 | 105,437,281 | - | (0) |
| 2003041 | | බලශක්ති අංශයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන | JPK | 3,175,585 | 3,797,999,660 | | | 181,462 | 298,949,572 | 2,994,123 | 3,852,538,064 |
| 2016032 | | සංවර්ධන ප්‍රතිපත්ති ණය (පෞද්ගලික සංවර්ධනය, පාලනය වැඩිදියුණු කිරීමේ සහ මූල්‍ය ඒකාබද්ධකරණය) | JPK | | | 10,000,000 | 12,722,000,000 | | 145,000,000 | 10,000,000 | 12,867,000,000 |
| එහ සංවර්ධන වැයකටුව | | | | | | | | | | | |
| 2010051 | | ප්‍රමුඛ මාර්ග නැවත විලිසකර කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (අදියර 1) | USD | 117,215,455 | 16,885,863,691 | | | 11,750,000 | 620,110,579 | 105,465,455 | 15,798,725,120 |
| 2011007 | | ප්‍රමුඛ මාර්ග වැඩිදියුණු කිරීමේ සහ නැවත විලිසකර කිරීමේ අදියර II | USD | 413,268,837 | 59,526,981,503 | 7,375,956 | 1,062,413,068 | 38,460,000 | 2,223,122,642 | 382,184,793 | 57,251,281,979 |
| 2012017 | | මෙහෙයුම්කරු සංවර්ධන වැඩසටහන | USD | 125,443,794 | 18,072,977,024 | 45,331,717 | 6,601,139,560 | 20,000,000 | 822,681,076 | 150,775,512 | 22,586,171,660 |
| 2014001 | | ප්‍රමුඛ මාර්ග වැඩිදියුණු කිරීමේ සහ නැවත විලිසකර කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර 1) | USD | 149,359,530 | 21,507,184,009 | 59,334,818 | 8,675,319,232 | | 1,079,910,001 | 208,694,348 | 31,262,413,242 |
| 2014034 | | ප්‍රමුඛ මාර්ග වැඩිදියුණු කිරීමේ සහ නැවත විලිසකර කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර 2) | USD | | - | 14,855,169 | 2,193,972,251 | | 31,332,091 | 14,855,169 | 2,225,304,342 |
| එහය | | | | | | | | | | | |
| 2000073 | | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය ජාතික ලැයිත කලා විනුහාරය (නෙළුම් පොකුණ) | CNY | | | 20,000,000 | 308,234,000 | | 123,130,000 | 20,000,000 | 431,364,000 |
| 2002076 | | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය ජාතික ලැයිත කලා විනුහාරය (නෙළුම් පොකුණ) | CNY | | | 30,000,000 | 483,027,000 | | 164,019,000 | 30,000,000 | 647,046,000 |
| 2003077 | | ආර්ථික හා තාක්ෂණික සහායෝගීතාවය ජාතික ලැයිත කලා විනුහාරය (නෙළුම් පොකුණ) | CNY | | | 50,000,000 | 748,045,000 | | 330,365,000 | 50,000,000 | 1,078,410,000 |
| තැනබාව | | | | | | | | | | | |
| 1968003 | | කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය | CAD | 20,740 | 2,154,644 | | | 13,827 | 133,857 | 6,913 | 768,548 |
| 1971003 | | මස්කෙලිය මය හයිවෝල් විද්‍යුත් සංවර්ධන ව්‍යාපෘතිය | CAD | 459,103 | 47,695,588 | | | 83,473 | 3,238,928 | 375,630 | 41,758,319 |

මෙහි ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය සේව පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | විදේශ විනිමය | 2016.01.01. දිනට පෙර (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට පෙර (8343) | |
|--|--|--------------|-----------------------------|---------------|--------------------------------|-------------|--------------|------------|----------------------------|-----|
| | | | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. |
| 1973003 | යාන්ත්‍රික ලොගින් ව්‍යාපෘතිය | CAD | 1,132,144 | 117,616,840 | 152,000 | 16,709,307 | 8,053,884 | 980,144 | 108,961,417 | |
| 1976002 | දුම්රිය එන්ජින් 14 ක් මිලදී ගැනීම | CAD | 1,935,307 | 201,056,298 | 182,109 | 20,019,165 | 13,863,758 | 1,753,198 | 194,900,891 | |
| 1977004 | කෘෂිකාර්මික අංශ අනුග්‍රහණය | CAD | 1,725,000 | 179,207,834 | 150,000 | 15,911,910 | 11,794,934 | 1,575,000 | 175,090,858 | |
| 1980014 | මදුරු මිය ජලය ව්‍යාපෘතිය | CAD | 26,880,000 | 2,792,525,558 | 1,920,000 | 211,064,928 | 193,312,607 | 24,960,000 | 2,774,773,237 | |
| 1983008 | මදුරු මිය දකුණු ඉවුරු මහලැලි පද්ධතිය "බී" | CAD | 4,812,500 | 499,963,842 | 275,000 | 30,230,654 | 34,695,193 | 4,537,500 | 504,428,381 | |
| ප්‍රංශය | | | | | | | | | | |
| 1997077 | කොළඹ දුරකථන හුවමාරුව පුළුල් කිරීම | EURO | 795,429 | 125,180,599 | 49,710 | 7,918,484 | 467,799 | 745,719 | 117,729,914 | |
| 1997078 | කොළඹ ජල සම්ප්‍රේෂණාගාරය නඩත්තු කිරීම | EURO | 196,289 | 30,890,787 | 11,556 | 1,843,463 | 117,369 | 184,733 | 29,164,693 | |
| 1997080 | නුවර රෝහල සඳහා හෘද පෙනහළු ප්‍රතිකාර උපකරණ | EURO | 908,802 | 143,021,533 | 51,608 | 8,346,615 | 653,899 | 857,194 | 135,328,817 | |
| 1997081 | කොළඹ උතුරු ජලසම්පාදනය එලී හවුස් | EURO | 469,299 | 73,855,320 | 27,002 | 4,334,562 | 306,527 | 442,297 | 69,827,285 | |
| 1997082 | කොළඹ ජලසම්පාදන බෙදාහැරීමේ ජාලය නවීකරණය | EURO | 183,804 | 28,925,934 | 10,930 | 1,743,373 | 109,802 | 172,874 | 27,292,363 | |
| 1997084 | රාජ්‍ය වික්‍රම එකකය වැඩිදියුණුකිරීම | EURO | 251,319 | 39,551,001 | 13,250 | 2,111,789 | 145,741 | 238,069 | 37,584,953 | |
| 1998021 | අනුරාධපුර ජල සම්ප්‍රේෂණාගාරය | EURO | 3,183,963 | 501,072,081 | 406,130 | 65,297,444 | 2,773,568 | 2,777,833 | 438,548,205 | |
| 1998083 | නව රත්මලාන ඉවත් ගමනාමග ජාලය පද්ධතිය | EURO | 921,174 | 144,968,561 | 105,442 | 16,822,615 | 637,091 | 815,732 | 128,783,037 | |
| 1998084 | ඊ 10බී දුරකථන හුවමාරුව පුළුල් කිරීම 1996 | EURO | 766,757 | 120,667,386 | 95,276 | 15,184,842 | 526,982 | 671,481 | 106,009,526 | |
| 1998090 | රාජ්‍ය වික්‍රම එකකය වැඩිදියුණු කිරීම | EURO | 319,060 | 50,211,653 | 31,756 | 5,053,062 | 199,298 | 287,304 | 45,357,889 | |
| 1999100 | කොළඹ විදුලිසංදේශ ඒකක පුළුල් කිරීම | EURO | 792,423 | 124,706,486 | 49,526 | 7,888,516 | 466,180 | 742,897 | 117,284,150 | |
| 1999102 | අම්බලේ ජල සම්ප්‍රේෂණාගාරය | EURO | 3,845,065 | 605,112,180 | 624,277 | 99,980,363 | 3,347,599 | 3,220,788 | 508,479,416 | |
| 1999103 | සමනලොව විදුලිබල ව්‍යාපෘතිය | EURO | 1,682,459 | 264,774,754 | 379,551 | 60,444,646 | 1,365,393 | 1,302,908 | 205,695,501 | |
| 1999104 | විදුලිසංදේශ සහ විදුලිබල මණ්ඩලය සඳහා මිශ්‍රණය | EURO | 1,337,797 | 210,534,130 | 191,022 | 30,614,738 | 1,126,866 | 1,146,775 | 181,046,258 | |
| 1999105 | වාරිමාර්ග, විදුලිසංදේශ සහ විදුලිබල මණ්ඩලය සඳහා මිශ්‍රණය | EURO | 962,970 | 151,546,162 | 299,699 | 48,018,322 | 1,185,521 | 663,271 | 104,713,361 | |
| 2000100 | අම්බලේ ජල සම්ප්‍රේෂණාගාරය පුනරුත්ථාපනය | EURO | 1,417,515 | 223,079,508 | 97,566 | 15,769,714 | 1,075,994 | 1,319,949 | 208,385,788 | |
| 2000101 | කොළඹ ජලසම්පාදන ජාලය | EURO | 1,484,297 | 233,901,053 | 150,924 | 24,222,912 | 827,125 | 1,333,373 | 210,505,266 | |
| 2002052 | කොළඹ ඉවත්ගොටුවෙහි විදුලිසංදේශ ව්‍යාපෘතිය | EURO | 347,095 | 54,623,615 | 182,121 | 28,891,698 | 313,251 | 164,974 | 26,045,168 | |
| 2002053 | ඉවත්ගොටුවෙහි විදුලිසංදේශ, වාරිමාර්ග සහ ජලසම්පාදනය සඳහා මිශ්‍රණය (එන්ඩබ්ලිව්ඩී) | EURO | 476,645 | 75,011,408 | 258,457 | 41,000,902 | 435,791 | 218,188 | 34,446,297 | |
| 2002054 | නිල්වලා ගඟ ව්‍යාපෘතිය | EURO | 452,489 | 71,209,937 | 343,010 | 54,356,813 | 430,905 | 109,479 | 17,284,029 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතු (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතු (8343) | | | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|-----------|---------------------|-----------|-----------------------------|--------------|------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | | |
| 2002055 | | ඉවත්තොටුපොළ, විදුලිපොදු, වාරිමාර්ග සහ ජලසම්පාදනය සඳහා මිල ණය (එන්වැට්එස්එස්) | EURO | 659,382 | 103,769,429 | | | 262,952 | 41,670,110 | 486,742 | 396,430 | 62,586,061 |
| 2005049 | | ත්‍රිකුණාමලය ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතිය (විදේශීය) | EURO | 62,592,480 | 9,850,410,156 | | | 6,259,248 | 990,485,630 | 33,639,389 | 56,333,232 | 8,893,563,915 |
| 2005052 | | මහ ත්‍රිකුණාමලය ජලසම්පාදන ව්‍යාපෘතිය | EURO | 11,156,161 | 1,759,384,568 | 941,294 | 150,865,113 | 12,687 | 2,080,529 | (296,058) | 12,084,768 | 1,907,873,094 |
| 2007040 | | ඉදිකිරීම් අංශ සහායක ව්‍යාපෘතිය (පැරණි පුනාමි නැවත ඉදිකිරීම්) | EURO | 10,000,000 | 1,573,737,000 | | | | | 5,005,000 | 10,000,000 | 1,578,742,000 |
| 2007042 | | ප්‍රතිසංස්කරණ අධීක්ෂණ ව්‍යාපෘතිය සඳහා අවකාශ තොරතුරු යටිතල පහසුකම් | EURO | 6,250,738 | 983,701,830 | | | | | 3,128,494 | 6,250,738 | 986,830,324 |
| 2008030 | | ත්‍රිකුණාමලය ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතිය | EURO | 14,550,156 | 2,289,811,912 | | | | | 7,282,353 | 14,550,156 | 2,297,094,265 |
| 2010008 | | පුනාමිදොන් හානියට පත් ප්‍රදේශයන්ට සහ දුරස්ථ රෝහල්වලට ගලායාම හා මක්සිදස් සාන්ද්‍රණ සැපයීම් කාර්යක්ෂම කිරීම | EURO | 9,522,931 | 1,498,658,855 | | | 321,429 | 51,724,879 | 5,745,695 | 9,201,502 | 1,452,679,671 |
| 2012028 | | ජාතික මාර්ග ජාලයේ පාලන 46 පළේ කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම | EURO | 20,385,988 | 3,219,999,302 | 1,435,168 | 229,887,591 | | | (4,889,318) | 21,821,156 | 3,444,997,575 |
| 2014027 | | අඹතලේ ජල සැපයුම් පද්ධති වැඩිදියුණු කිරීම ක්‍රියාවට නැංවීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය | EURO | 5,000,000 | 720,311,500 | | | | | 28,688,500 | 5,000,000 | 749,000,000 |
| 2015023 | | බරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | EURO | | | 2,062,184 | 339,117,688 | | | (13,551,991) | 2,062,184 | 325,565,697 |
| ජර්මනිය | | | | | | | | | | | | |
| 1997065 | | පෞද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය | EURO | 1,783,367 | 280,655,102 | | | 80,952 | 12,828,426 | 940,823 | 1,702,415 | 268,767,499 |
| 1998037 | | කැලේසිය සහ රත්මලාන අතර උපනැවතුම්පොළ ජාල | EURO | 5,378,919 | 844,253,387 | | | 234,172 | 37,109,233 | 5,267,469 | 5,144,747 | 812,411,623 |
| 1998057 | | නාවලපිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය | EURO | 2,983,196 | 469,476,617 | | | 129,704 | 20,554,251 | 1,570,394 | 2,853,492 | 450,492,760 |
| 1998058 | | අම්පාර ජලසම්පාදන ව්‍යාපෘතිය | EURO | 1,782,347 | 280,494,540 | | | 77,493 | 12,280,388 | 938,250 | 1,704,854 | 269,152,402 |
| 1999026 | | කොර්ගල ජලසම්පාදන ව්‍යාපෘතිය | EURO | 3,607,952 | 567,796,786 | | | 153,530 | 24,329,911 | 1,897,284 | 3,454,422 | 545,364,159 |
| 1999054 | | ජාතික සංවර්ධන බැංකු ව්‍යාපෘතිය IV | EURO | 6,135,503 | 965,566,742 | | | 255,646 | 40,512,263 | 3,223,184 | 5,879,857 | 928,277,663 |
| 2000010 | | ඩිවැසිසි බැංකුව (ඩිවැසිසි III) | EURO | 6,163,112 | 969,911,796 | | | 251,556 | 39,864,066 | 3,234,565 | 5,911,556 | 933,282,295 |
| 2001042 | | කොළඹ උපනැවතුම්පොළ ජාල ව්‍යාපෘතිය | EURO | 7,705,990 | 1,212,720,128 | | | 343,588 | 54,448,481 | 4,061,625 | 7,362,402 | 1,162,333,272 |
| 2001061 | | කිරිඳිමය වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය | EURO | 2,783,371 | 438,029,459 | | | 158,500 | 25,117,603 | 1,487,543 | 2,624,871 | 414,399,399 |
| 2001063 | | පොහොර බෙදාහැරීම සඳහා දුම්රිය ගැලී යොදා ගැනීම | EURO | 2,578,957 | 405,860,073 | | | 151,342 | 23,983,260 | 1,380,967 | 2,427,615 | 383,257,780 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය සේව පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|-------------------------|--------------------------------|-------------------------|-------------------------|-------------------------|-----------------------------|-------------------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | |
| 2001065 | | කොළඹ උපනැවතුම්පොළ පුළුල් කිරීම 132/11KV | EURO | 4,090,336 | 643,711,307 | | | | 2,047,214 | 4,090,336 | 645,758,521 |
| 2001100 | | රත්නදාසගල මෙදල ව්‍යාපෘතිය | EURO | 81,806,701 | 12,874,223,164 | | | 810,245,268 | 43,991,553 | 76,693,782 | 12,107,969,449 |
| 2001101 | | සපුතකන්ද ඩීසල් බලාගාරය දෙවන ව්‍යාපෘතිය | EURO | 22,450,827 | 3,533,169,638 | | | 100,146,314 | 11,613,285 | 21,818,870 | 3,444,636,609 |
| 2001102 | | රත්නදාසගල මෙදල ව්‍යාපෘතිය | EURO | 34,796,477 | 5,476,050,386 | | | 269,001,428 | 18,427,341 | 33,098,988 | 5,225,476,299 |
| 2001103 | | දුම්බ පාලම් ව්‍යාපෘතිය | EURO | 951,004 | 149,662,979 | | | 63,400 | 513,763 | 887,604 | 140,129,700 |
| 2001104 | | සුළු ව්‍යවසාය පුරවන වැඩසටහන (ඩිමල්සීසී II) | EURO | 702,004 | 110,476,996 | | | 31,700 | 370,246 | 670,304 | 105,823,721 |
| 2001105 | | කිරිඳිමය වාරිමාර්ග සහ ජනාදාය ව්‍යාපෘතිය | EURO | 4,595,493 | 723,209,702 | | | 328,249 | 2,495,682 | 4,267,244 | 673,687,639 |
| 2001110 | | දුම්බ පාලම් දෙවන ව්‍යාපෘතිය | EURO | 776,652 | 122,224,580 | | | 31,700 | 407,608 | 744,952 | 117,608,667 |
| 2001115 | | දුම්බ පාලම් II | EURO | 5,503,548 | 866,113,662 | | | 223,946 | 2,887,997 | 5,279,602 | 833,512,917 |
| 2001118 | | ඇඹිලිපිටිය කඩදාසි කම්බල් ව්‍යාපෘතිය | EURO | 741,374 | 112,597,234 | | | 51,129 | 4,477,054 | 690,245 | 108,971,837 |
| 2001122 | | ජාතික සංවර්ධන බැංකු සුළු ණය වැඩසටහන III | EURO | 776,142 | 122,144,270 | | | 74,649 | 408,571 | 701,493 | 110,803,071 |
| 2003047 | | ජාතික සංවර්ධන බැංකු VI සුළු ණය ක්ෂුද්‍ර ව්‍යාපාර | EURO | 1,884,757 | 296,611,245 | | | 68,000 | 983,850 | 1,816,757 | 286,819,121 |
| 2005043 | | ජාතික සංවර්ධන බැංකු IV පෞද්ගලික අංශ සංවර්ධනය | EURO | 5,029,919 | 791,576,936 | | | 166,000 | 2,616,410 | 4,863,919 | 767,887,293 |
| 2005044 | | ජාතික සංවර්ධන බැංකු V පෞද්ගලික අංශ පුරවන වැඩසටහන | EURO | 5,029,919 | 791,576,933 | | | 166,000 | 2,616,411 | 4,863,919 | 767,887,291 |
| 2005051 | | යාපනය නගරයේ විදුලිබල සැපයුම් පුනරුත්ථාපන ව්‍යාපෘතිය | EURO | 6,122,349 | 964,149,110 | | | 414,000 | 3,666,302 | 5,708,349 | 902,208,749 |
| 2006040 | | උතුරු සහ නැගෙනහිර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය මාලාව පිරිසිදු කිරීම V | EURO | 5,000,000 | 786,868,500 | | | 166,000 | 2,601,436 | 4,834,000 | 763,163,883 |
| 2010036 | | ගාල්ල දිස්ත්‍රික් ජල සැපයුම් ප්‍රතිසංස්කරණය අදියර II | EURO | 1,158,332 | 197,992,538 | 99,872 | 17,661,983 | | (17,016,552) | 1,258,204 | 198,637,969 |
| 2012022 | | මහමෝදර මහා රෝහල ඉදිකිරීම, ගාල්ල | EURO | (1,407,000) | (229,384,979) | 9,902,810 | 1,578,894,058 | 2,814,000 | 445,935,143 | 5,681,811 | 897,011,256 |
| කේමර්කය | | | | | | | | | | | |
| 1986001 | | දෙවන වෙරළ ආරක්ෂණ යෝජනාමය | DKK | 12,910,074 | 272,274,744 | | | 2,800,000 | 9,751,789 | 10,110,074 | 220,575,520 |
| 2004077 | | කොළඹ කසළ කාණු පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය | EURO | 4,030,579 | 634,307,193 | | | 2,015,290 | 9,143,771 | 2,015,289 | 318,162,251 |
| 2006079 | | නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් ජල සැපයුම් ව්‍යාපෘතිය | EURO | 7,014,700 | 1,103,929,293 | | | 2,004,200 | 12,865,161 | 5,010,500 | 791,028,679 |
| 2008028 | | කැලණි ගඟේ දකුණු ඉවුර ජලවිද්‍යුතය ව්‍යාපෘතිය (වෙනමවර්කය) | EURO | 26,287,066 | 4,136,892,882 | | | 5,257,413 | 37,694,865 | 21,029,653 | 3,320,039,647 |
| 2008029 | | මදුල්ල තවානාග සංවර්ධන ව්‍යාපෘතිය (වෙනමවර්කය) | EURO | 23,004,635 | 3,620,324,490 | | | 4,600,927 | 32,987,955 | 18,403,708 | 2,905,470,649 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | | |
|--|---------|--|-------------------------------|-------------|--------------------------------|------------|---------------------|------------|------------------------------|-------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| ඉන්දියාව | | | | | | | | | | | |
| 2008011 | | මුහුදුබඩ දුම්රිය මාරුව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | USD | 70,067,098 | 10,118,119,999 | | | 13,106,114 | 1,901,789,046 | 56,960,984 | 8,532,755,357 |
| 2010010 | | මුහුදුබඩ දුම්රිය මාරුව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර II | USD | 57,154,524 | 8,209,719,464 | | | 8,410,682 | 1,220,455,212 | 48,743,842 | 7,301,827,575 |
| 2010052 | | මහනුවෙලේ, මඩුතලෙයිමනාරාම සහ මදුවෙවිය දුම්රිය මාරුව සැලසුම් කිරීම | USD | 405,478,886 | 58,414,220,947 | | | 6,211,168 | 903,096,694 | 399,267,718 | 59,810,304,210 |
| 2012002 | | විසල් අමුදු ජලසම්පාදන ව්‍යාපෘතිය I | USD | 44,653,947 | 6,433,586,712 | 2,234,002 | 323,570,772 | 5,277,391 | 763,698,156 | 41,610,557 | 6,233,261,461 |
| 2012003 | | උතුරු දුම්රිය සේවාවන් නැවත ස්ථාපනය කිරීම | USD | 223,922,969 | 32,258,493,855 | 654,855 | 95,445,140 | | 1,287,819,045 | 224,577,824 | 33,641,758,040 |
| 2013046 | | නාවික මුර යාත්‍රා දෙකක් මිලදී ගැනීම | USD | 33,275,000 | 4,793,673,033 | 39,930,000 | 5,790,115,432 | | 382,320,535 | 73,205,000 | 10,966,109,000 |
| ජපානය | | | | | | | | | | | |
| 1986016 | | සමනලවෙළු ජල විදුලිබල ව්‍යාපෘතිය | JPY | 707,314 | 845,947,544 | | | 707,314 | 952,681,227 | | 0 |
| 1987022 | | සමනලවෙළු ජල විදුලිබල ව්‍යාපෘතිය II | JPY | 1,358,044 | 1,624,220,624 | | | 679,022 | 932,840,424 | 679,022 | 873,697,607 |
| 1987024 | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | JPY | 190,432 | 227,756,672 | | | 95,216 | 130,807,741 | 95,216 | 122,514,427 |
| 1988009 | | මහවැලි සංවර්ධන (පද්ධති සී) ව්‍යාපෘතිය II | JPY | 354,560 | 424,053,768 | | | 141,824 | 190,739,098 | 212,736 | 273,727,420 |
| 1988011 | | මිනිසේ සහ නාගේ ප වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය | JPY | 250,092 | 299,110,031 | | | 83,364 | 108,164,790 | 166,728 | 214,528,918 |
| 1988012 | | මාර්ග නඩත්තු සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | JPY | 837,132 | 1,001,209,871 | | | 279,044 | 362,059,590 | 558,088 | 718,091,830 |
| 1988066 | | සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධන ව්‍යාපෘතිය | JPY | 560,658 | 670,546,968 | | | 186,886 | 251,342,981 | 373,772 | 480,932,432 |
| 1988067 | | මහවැලි වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | JPY | 986,280 | 1,179,590,880 | | | 328,760 | 442,149,324 | 657,520 | 846,030,984 |
| 1990010 | | නැගෙනහිර කොළඹ පුළුල් කිරීමේ ජලසම්පාදන ව්‍යාපෘතිය | JPY | 431,685 | 546,295,262 | | | 95,930 | 129,208,117 | 335,755 | 432,015,960 |
| 1990011 | | මහ කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය | JPY | 65,484 | 78,318,864 | | | 14,552 | 19,600,089 | 50,932 | 65,534,204 |
| 1990012 | | පුනරුත්ථාපන ව්‍යාපෘතිය | JPY | 514,008 | 614,753,568 | | | 114,224 | 153,848,306 | 399,784 | 514,402,073 |
| 1990014 | | සම්ප්‍රේෂණ සහ උප නැවතුම්පොළ ජාල සංවර්ධන ව්‍යාපෘතිය | JPY | 1,251,954 | 1,497,336,984 | | | 278,212 | 374,723,743 | 973,742 | 1,252,913,831 |
| 1990015 | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය I | JPY | 112,212 | 134,205,552 | | | 24,936 | 33,586,298 | 87,276 | 112,298,029 |
| 1990049 | | කොළඹ කටුනායක අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය | JPY | 2,222,820 | 2,658,492,720 | | | 444,564 | 600,717,105 | 1,778,256 | 2,288,081,995 |
| 1991005 | | දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය | JPY | 2,729,914 | 3,264,977,144 | | | 496,348 | 668,531,121 | 2,233,566 | 2,873,929,372 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|-----------|--------------------------------|-----|---------------------|---------------|-----------------------------|-----------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 1991006 | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | JPK | 2,798,906 | 3,347,491,576 | | 508,892 | 685,426,635 | 284,496,073 | 2,290,014 | 2,946,561,014 |
| 1991007 | | සමනලවිලි ජල විදුලිබල ව්‍යාපෘතිය (III) | JPK | 875,699 | 1,047,336,004 | | 159,218 | 214,450,724 | 89,010,823 | 716,481 | 921,896,103 |
| 1992008 | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය III | JPK | 6,329,492 | 7,570,072,432 | | 973,768 | 1,311,568,119 | 632,705,758 | 5,355,724 | 6,891,210,071 |
| 1992009 | | මහ කොළඹ ගුවනුරු පාලනය සහ පරිසර සංවර්ධනය (I) | JPK | 3,310,554 | 3,959,422,584 | | 509,316 | 685,997,720 | 330,928,071 | 2,801,238 | 3,604,352,935 |
| 1992010 | | ඉහල කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය (ඉංජිනේරු, සේවා) | JPK | 325,962 | 389,850,552 | | 50,148 | 67,544,341 | 32,583,663 | 275,814 | 354,889,874 |
| 1993023 | | බේස්ට්ටින් රෝඩ් ව්‍යාපෘතිය | JPK | 1,922,416 | 2,299,209,536 | | 240,302 | 324,708,078 | 189,874,626 | 1,682,114 | 2,164,376,084 |
| 1993024 | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය IV | JPK | 2,664,656 | 3,186,928,576 | | 333,082 | 450,077,053 | 263,184,743 | 2,331,574 | 3,000,036,266 |
| 1993025 | | සම්පූර්ණ පද්ධතිය සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 256,752 | 307,075,392 | | 32,094 | 43,367,018 | 25,359,075 | 224,658 | 289,067,449 |
| 1993026 | | ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාලම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | JPK | 844,352 | 1,009,844,991 | | 105,544 | 142,616,330 | 83,395,593 | 738,808 | 950,624,254 |
| 1993027 | | ග්‍රාමීය විදුලිබලයේදී සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 3,719,216 | 4,448,182,336 | | 464,902 | 628,198,828 | 367,342,316 | 3,254,314 | 4,187,325,824 |
| 1993028 | | මහ කොළඹ ජලබලාලන පද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | JPK | 1,308,352 | 1,564,788,991 | | 163,544 | 220,988,830 | 129,224,293 | 1,144,808 | 1,473,024,454 |
| 1994015 | | මහ කොළඹ ගුවනුරු පාලනය සහ පරිසර ව්‍යාපෘතිය (II) | JPK | 1,557,576 | 1,862,860,896 | | 173,064 | 224,550,540 | 143,141,234 | 1,384,512 | 1,781,451,590 |
| 1994016 | | කාර්මික වතු සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 1,660,608 | 1,986,087,168 | | 184,512 | 239,404,320 | 152,609,875 | 1,476,096 | 1,899,292,723 |
| 1994017 | | කුකුළු ගත ජල විදුලිබල ව්‍යාපෘතිය | JPK | 8,460,864 | 10,119,193,344 | | 940,096 | 1,219,774,560 | 777,553,402 | 7,520,768 | 9,676,972,186 |
| 1994018 | | කොළඹ වරාය උතුරු මඩි පාලම සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 2,141,622 | 2,561,379,912 | | 237,958 | 308,750,505 | 196,815,062 | 1,903,664 | 2,449,444,469 |
| 1994019 | | ලලමේ එල්.ඩී. වාරිමාර්ග, උසස් කිරීමේ හා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | JPK | 166,374 | 198,983,304 | | 18,486 | 23,985,585 | 15,289,771 | 147,888 | 190,287,490 |
| 1994020 | | ගල්අතුරු නාම බලාගාර සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 295,452 | 353,360,592 | | 32,828 | 42,594,330 | 27,152,039 | 262,624 | 337,918,301 |
| 1995028 | | සමනලවිලි ජල විදුලිබල ව්‍යාපෘතිය | JPK | 1,528,680 | 1,828,301,302 | | 152,868 | 206,562,885 | 148,518,908 | 1,375,812 | 1,770,257,325 |
| 1995029 | | ලලමේ ලෝවි බලාපිටු වාරිමාර්ග සහ උරුම සහ ව්‍යාපෘති කිරීමේ ව්‍යාපෘතිය | JPK | 1,217,200 | 1,455,771,200 | | 121,720 | 164,474,150 | 118,257,066 | 1,095,480 | 1,409,554,116 |
| 1996053 | | කැලිනිගිස්සා ඒකාබද්ධ විදුලි බලාගාර | JPK | 7,193,692 | 8,603,655,632 | | 653,972 | 898,426,734 | 709,428,826 | 6,559,720 | 8,414,657,724 |
| 1996054 | | ලලමේ ලෝවි බලාපිටු වාරිමාර්ග සහ ව්‍යාපෘති කිරීමේ ව්‍යාපෘතිය (II) | JPK | 4,623,190 | 5,529,335,232 | | 420,290 | 577,394,402 | 455,930,591 | 4,202,900 | 5,407,871,421 |
| 1996055 | | උතුරු කොළඹ පුළුල් කලාප ජලබලාලන ව්‍යාපෘතිය | JPK | 2,745,622 | 3,283,763,913 | | 249,602 | 342,903,228 | 270,768,249 | 2,496,020 | 3,211,628,934 |
| 1996056 | | ගුවනුරු පාලන හා පරිසර සංවර්ධන ව්‍යාපෘතිය (III) | JPK | 3,152,116 | 3,769,930,742 | | 286,556 | 393,670,633 | 310,855,949 | 2,865,560 | 3,687,116,058 |
| 1996057 | | වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය | JPK | 2,187,108 | 2,615,781,168 | | 198,828 | 273,149,906 | 215,688,614 | 1,988,280 | 2,558,319,876 |
| 1997052 | | සම්පූර්ණ සහ උපනැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 1,447,704 | 1,731,453,984 | | 120,642 | 163,017,503 | 139,094,194 | 1,327,062 | 1,707,530,675 |

මූල්‍ය ප්‍රකාශනවලට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | |
|--|---------|--|-------------------------------|----------------|--------------------------------|---------------|---------------------|---------------|------------------------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 1997051 | JPK | බේජිංගේ මාර්ග ව්‍යාපෘතිය (II) | 1,341,024 | 1,603,864,704 | 111,752 | 151,004,890 | 407,148 | 128,844,468 | 1,229,272 | 1,581,704,282 |
| 1997052 | JPK | කොළඹ විදුලිසංදේශ ජාලය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | 4,885,776 | 5,843,388,096 | 541,132 | 731,204,615 | 150,166 | 173,133,890 | 4,478,628 | 5,762,650,648 |
| 1997053 | JPK | මහ කොළඹ සඳහා කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය | 6,493,584 | 7,766,326,469 | 263,906 | 356,602,983 | 131,944 | 169,466,306 | 5,952,452 | 7,659,019,994 |
| 1997054 | JPK | මහවැලි පදිංචි කිරීමේ ව්‍යාපෘතිය | 1,801,992 | 2,155,182,432 | 164,682 | 221,810,186 | 14,168 | 17,558,402 | 1,651,826 | 2,125,404,514 |
| 1997055 | JPK | සුළු හා සුක්කම් කර්මාන්ත නායකත්ව සහ ව්‍යවසාය ව්‍යාපෘතිය | 3,166,872 | 3,787,578,912 | 77,682 | 104,629,886 | 77,682 | 166,728,877 | 2,902,966 | 3,735,246,352 |
| 1998053 | JPK | සම්පූර්ණ සහ උපනැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය II | 1,780,852 | 2,129,898,992 | 570,514 | 770,907,043 | 131,944 | 169,466,306 | 1,648,908 | 2,121,649,924 |
| 1998054 | JPK | මධ්‍යම වෝල්ටීයතා (කම්බිය) බෙදාහැරීමේ ජාලය | 2,179,186 | 2,606,306,456 | 164,682 | 221,810,186 | 14,168 | 17,558,402 | 2,014,504 | 2,592,062,297 |
| 1998055 | JPK | කොළඹ අගනගර ආශ්‍රිත විදුලිසංදේශ ජාල ව්‍යාපෘතිය | 184,184 | 220,284,064 | 14,168 | 19,082,879 | 14,168 | 17,558,402 | 170,016 | 218,759,587 |
| 1998056 | JPK | පරිසර මිනුම්ව විසදුම් අරමුදල | 1,786,686 | 2,136,876,456 | 77,682 | 104,629,886 | 77,682 | 166,728,877 | 1,709,004 | 2,198,975,447 |
| 1999029 | JPK | බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ඉවත්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය | 8,358,876 | 9,997,215,696 | 570,514 | 770,907,043 | 570,514 | 794,976,732 | 7,788,362 | 10,021,285,385 |
| 1999030 | JPK | මාර්ග ජාලය සංවර්ධන ව්‍යාපෘතිය | 2,136,456 | 2,555,201,385 | 144,494 | 195,247,518 | 144,494 | 203,103,647 | 1,991,962 | 2,563,057,514 |
| 1999031 | JPK | දළු බව පිදුරුකිරීමේ කුඩා මූල්‍ය ව්‍යාපෘතිය | 934,136 | 1,117,226,656 | 66,724 | 90,160,805 | 66,724 | 89,033,169 | 867,412 | 1,116,099,020 |
| 1999032 | JPK | දකුණු අධිවේගී මාර්ගය සඳහා ඉංජිනේරු සේවා | 298,512 | 357,020,352 | 12,438 | 16,806,848 | 12,438 | 27,877,912 | 286,074 | 368,091,416 |
| 1999033 | JPK | ආදායම් නොලැබෙන ජල ව්‍යාපෘතිය අඩුකිරීම | 193,692 | 231,655,632 | 9,178 | 12,401,773 | 9,178 | 18,160,305 | 184,514 | 237,414,164 |
| 1999034 | JPK | කොළඹ වරාය වැඩිදියුණු කිරීමේ හදිසි ව්‍යාපෘතිය | 1,096,080 | 1,310,911,675 | 73,200 | 98,911,500 | 73,200 | 104,139,515 | 1,022,880 | 1,316,139,690 |
| 2000015 | JPK | කොළඹ වරාය උතුරු මගී පාරම සංවර්ධන ව්‍යාපෘතිය II (නවකරණ ගිවිසුම) | 1,870,239 | 2,236,805,845 | 128,982 | 173,725,856 | 128,982 | 177,395,393 | 1,741,257 | 2,240,475,382 |
| 2001043 | JPK | සුළු හා සුක්කම් කර්මාන්ත නායකත්ව සහ ව්‍යවසාය ව්‍යාපෘතිය II | 3,238,942 | 3,873,774,631 | 208,964 | 271,130,790 | 208,964 | 296,028,852 | 3,029,978 | 3,898,672,693 |
| 2001044 | JPK | ජාතික රුබර් පාරමිලසන සේවා වැඩිදියුණු කිරීම | 1,015,700 | 1,214,777,667 | 63,222 | 82,030,545 | 63,222 | 92,806,691 | 952,478 | 1,225,553,813 |
| 2001045 | JPK | දකුණු පළාත් මාර්ග ගොඩනැගීමේ ව්‍යාපෘතිය | 14,270,856 | 17,067,943,778 | 899,472 | 1,211,498,837 | 899,472 | 1,348,514,853 | 13,371,384 | 17,204,959,794 |
| 2001046 | JPK | මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතිය | 3,882,681 | 4,643,686,470 | 152,262 | 205,081,688 | 152,262 | 361,325,339 | 3,730,419 | 4,799,930,121 |
| 2001051 | JPK | කොළඹ නගරයේ විදුලිබලය බෙදාහැරීමේ සංවර්ධන ව්‍යාපෘතිය | 4,710,420 | 5,633,662,442 | 276,290 | 363,597,640 | 276,290 | 435,330,404 | 4,434,130 | 5,705,395,206 |
| 2001052 | JPK | ලුනාව පරිසර සංවර්ධනය සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය | 4,996,504 | 5,975,818,787 | 296,564 | 390,278,224 | 296,564 | 461,872,239 | 4,699,940 | 6,047,412,802 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|---|---------|--|------------------------------|------------|--------------------------------|-----|---------------------|---------------|-----------------------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 2002040 | | ඉහල කොන්මිලේ ජල විදුලිමල ව්‍යාපෘතිය | JPK | 28,365,547 | 33,925,193,909 | | 1,441,719,066 | 2,637,193,049 | 27,295,149 | 35,120,667,892 |
| 2003042 | | දැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය II | JPK | 1,448,720 | 1,732,669,107 | | 111,501,770 | 136,382,501 | 1,365,936 | 1,757,549,838 |
| 2003043 | | පළාත් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | JPK | 4,940,145 | 5,908,413,423 | | 380,221,789 | 465,065,250 | 4,657,851 | 5,993,256,884 |
| 2003044 | | දුඹුණු ආර්ථික අභිවර්ධන හා ප්‍රජා සවිගැන්වීමේ ව්‍යාපෘතිය | JPK | 5,103,105 | 6,103,313,576 | | 392,764,121 | 480,406,303 | 4,811,499 | 6,190,955,758 |
| 2003045 | | බලශක්ති ආගමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන (කෙටිවලපිටිය) | JPK | 2,452,555 | 2,933,255,783 | | 188,762,647 | 230,883,527 | 2,312,409 | 2,975,376,663 |
| 2003046 | | සුළු පරිමාණ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම | JPK | 8,190,455 | 9,795,784,181 | | 630,384,219 | 771,049,432 | 7,722,429 | 9,936,449,394 |
| 2004044 | | සුළු පරිමාණ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම (පෙරදිගදොර ප්‍රදේශය II) | JPK | 11,189,766 | 13,382,960,136 | | 507,783,864 | 1,026,217,298 | 10,803,912 | 13,901,393,570 |
| 2004045 | | සුළු හා සුක්ෂ්ම කර්මාන්ත නායකත්ව සහ ව්‍යවසාය ප්‍රවර්ධනය (SMILE (iii)) | JPK | 9,139,872 | 10,931,286,916 | | 414,761,088 | 838,220,814 | 8,824,704 | 11,354,746,642 |
| 2004046 | | පරිසර මිලක්ව විද්‍යුම අංශ්‍රිත (II) | JPK | 4,917,588 | 5,881,435,253 | | 204,310,988 | 558,878,886 | 4,762,959 | 6,236,003,151 |
| 2005040 | | වර්තමාන, කිලිනොච්චි විකාශන මාර්ග ව්‍යාපෘතිය | JPK | 1,213,571 | 1,451,430,916 | | 54,137,608 | 111,276,233 | 1,172,433 | 1,508,569,541 |
| 2005041 | | ශ්‍රී ලංකාවේ සුභාමියෙන් විපතට පත් ප්‍රදේශ පුනරුත්ථාපනය සහ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය (ස්ථර්ව) | JPK | 9,677,829 | 11,574,683,484 | | 431,729,592 | 887,391,307 | 9,349,767 | 12,030,345,199 |
| 2006041 | | ගාලු කොටුව සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 458,849 | 548,782,940 | | 460,811,733 | 44,105,975 | 102,648 | 132,077,182 |
| 2006042 | | දුඹුණු ආර්ථික අභිවර්ධන හා ප්‍රජා සවිගැන්වීමේ ව්‍යාපෘතිය | JPK | 4,460,000 | 5,334,159,929 | | 197,087,484 | 413,322,811 | 4,313,667 | 5,550,395,256 |
| 2006043 | | සංචාරක සම්පත් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය | JPK | 1,809,045 | 2,163,617,807 | | 232,057,401 | 174,452,238 | 1,636,755 | 2,106,012,644 |
| 2007004 | | මහ කොළඹ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 21,913,371 | 26,209,592,559 | | 1,986,341,943 | 21,913,371 | 28,195,934,482 | |
| 2007005 | | ග්‍රාමීය දුඹුණු ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 4,053,524 | 4,848,014,205 | | 367,654,589 | 4,053,524 | 5,215,668,794 | |
| 2007006 | | ජල අංශය සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 13,231,000 | 15,825,390,507 | | 1,198,937,190 | 13,231,000 | 17,024,327,697 | |
| 2008012 | | මහ කොළඹ නගර ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය අදියර 2(I) | JPK | 5,713,683 | 6,833,565,001 | | 518,231,058 | 5,713,683 | 7,351,796,059 | |
| 2008013 | | දකුණු අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය (II) | JPK | 17,412,408 | 20,825,240,236 | | 1,579,305,426 | 17,412,408 | 22,404,545,662 | |
| 2008014 | | ජල අංශය සංවර්ධන ව්‍යාපෘතිය (II) | JPK | 8,269,185 | 9,893,411,390 | | 746,548,870 | 8,269,185 | 10,639,960,260 | |
| 2008015 | | දුඹුණු පිටු දැකීමේ ක්ෂේත්‍ර ව්‍යාපෘතිය - II | JPK | 2,561,731 | 3,063,827,803 | | 232,351,324 | 2,561,731 | 3,296,179,127 | |
| 2008016 | | බලශක්ති විවිධාංගීකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ලංසිනේරු, සේවා) | JPK | 486,664 | 582,050,624 | | 44,140,461 | 486,664 | 626,191,085 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය සේවය පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ණේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ණේෂය (8343) | | |
|---|---------|---|------------------------------|------------------|--------------------------------|-------------------------|-------------------------|-------------------------|-----------------------------|------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | | |
| 2010013 | | පළාත් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (මධ්‍යම සහ සබරගමුව පළාත්) | JPK | 9,143,653 | 10,940,172,655 | | | | | 9,143,653 | 11,765,138,867 |
| 2010014 | | පළාත් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (නැගෙනහිර පළාත) | JPK | 3,956,899 | 4,732,451,717 | | | | | 3,956,899 | 5,091,342,495 |
| 2010015 | | නැගෙනහිර පළාත් ජලසැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 3,830,065 | 4,582,933,306 | 1,017,148 | 1,386,124,220 | | | 4,847,213 | 6,236,907,045 |
| 2010016 | | මහනුවර නගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය | JPK | 1,367,909 | 1,636,283,945 | 747,615 | 1,017,608,550 | | | 2,115,524 | 2,722,045,022 |
| 2010017 | | ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය (II) | JPK | 4,548,933 | 5,440,523,799 | | | | | 4,548,933 | 5,853,112,016 |
| 2011003 | | කොළඹ නගරයේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය අදියර II | JPK | 28,429,402 | 34,031,718,065 | 1,061,127 | 1,382,077,360 | | | 29,490,529 | 37,945,464,324 |
| 2011004 | | වවුනියා කිලිනොච්චි විදුලිබල යද්ධන ව්‍යාපෘතිය අදියර II | JPK | 952,173 | 1,144,227,248 | 412,228 | 517,884,286 | | | 1,364,401 | 1,755,574,147 |
| 2011027 | | හදිසි ස්වභාවික ආපදා පුනරුත්ථාපන ව්‍යාපෘතිය | JPK | 6,987,376 | 8,356,901,639 | | | | | 6,987,376 | 8,990,656,637 |
| 2012006 | | හරරණ වේගනිගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය | JPK | 150,839 | 180,403,266 | 22,839 | 31,782,711 | | | 173,678 | 223,471,899 |
| 2012007 | | දියුණු වෙමින් පවතින ප්‍රදේශ ඉලක්ක කරමින් මූලික සමාජ සේවා වැඩිදියුණු කිරීම | JPK | 1,668,777 | 1,999,333,700 | 627,128 | 782,977,831 | | | 2,295,905 | 2,951,136,602 |
| 2013016 | | මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ හානි අවම කිරීමේ ව්‍යාපෘතිය | JPK | 479,700 | 574,111,168 | 1,490,903 | 1,902,697,844 | | | 1,970,604 | 2,537,881,310 |
| 2013018 | | ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 2,041,787 | 2,443,545,511 | 1,619,303 | 2,150,000,000 | | | 3,661,090 | 4,710,990,447 |
| 2013019 | | ජාතික මාර්ග ජාලයේ නායාගාම ව්‍යාපෘතිය | JPK | 454,453 | 543,882,504 | 64,462 | 85,588,886 | | | 518,915 | 667,687,883 |
| 2013020 | | අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතිය (I) | JPK | 289,323 | 345,855,862 | 80,137 | 103,746,535 | | | 369,460 | 475,384,051 |
| 2014003 | | කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | JPK | 899,556 | 1,075,869,048 | 551,632 | 728,300,021 | | | 1,451,188 | 1,867,243,313 |
| 2015018 | | ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | JPK | | | 24,743 | 34,803,313 | | | 24,743 | 31,836,643 |
| කොරියාව | | | | | | | | | | | |
| 1996037 | | රෝහල් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය | KRK | 327,626 | 40,101,422 | | | 327,626 | 40,703,543 | - | - |
| 1996038 | | ගොරණ ප්‍රදේශයේ විදුලිසංදේශ පහසුකම් ඉහළ නැංවීම | KRK | 2,767,578 | 338,751,547 | | | 503,196 | 63,206,640 | 2,264,382 | 281,462,683 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | | |
|--|---------|---|-------------------------------|------------|--------------------------------|------------|---------------------|-----------|------------------------------|------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 1996039 | | වෙලිකෝම් මධ්‍යස්ථානය පුළුල් කිරීම ගම්පහ | KRK | 3,047,429 | 373,005,309 | | 69,597,947 | 554,078 | 6,516,167 | 2,493,351 | 309,923,529 |
| 1996040 | | වැලිකේ ආයතන සංවර්ධන ව්‍යාපෘතිය | KRK | 208,478 | 25,517,707 | | 25,900,854 | 208,478 | 383,147 | - | 0 |
| 1996041 | | වෙද්‍ය උපකරණ ව්‍යාපෘතිය | KRK | 520,944 | 63,763,545 | | 65,032,722 | 520,944 | 1,269,176 | - | (1) |
| 1996042 | | රත්නපුර - බලනිගොඩ මාර්ග පුනර්ක්‍රමණය | KRK | 13,481,578 | 1,650,145,147 | | 152,999,120 | 1,225,598 | 26,272,287 | 12,255,980 | 1,523,418,314 |
| 1996043 | | රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ව්‍යාපෘතිය | KRK | 4,490,970 | 549,694,728 | | 50,966,916 | 408,270 | 8,751,798 | 4,082,700 | 507,479,610 |
| 2001048 | | මහ ගාලු ජලසම්පාදන ව්‍යාපෘතිය | KRK | 28,204,576 | 3,452,240,103 | | 225,513,423 | 1,762,786 | 59,987,817 | 26,441,790 | 3,286,714,497 |
| 2001050 | | වෙද්‍ය උපකරණ ව්‍යාපෘතිය | KRK | 1,268,172 | 155,224,253 | | 26,385,650 | 211,362 | 2,522,880 | 1,056,810 | 131,361,483 |
| 2003048 | | බලනිගොඩ - බණ්ඩාරවෙල මාර්ග පුනර්ක්‍රමණය ව්‍යාපෘතිය | KRK | 17,102,683 | 2,093,368,459 | | 118,613,211 | 950,150 | 33,004,665 | 16,152,533 | 2,007,759,913 |
| 2005042 | | මහ ගාලු ජලසම්පාදන ව්‍යාපෘතිය | KRK | 15,111,018 | 1,849,588,604 | | 97,694,187 | 774,924 | 30,082,067 | 14,336,094 | 1,781,976,484 |
| 2005046 | | ජාති ලංකා ව්‍යාපෘතියට අදාළ සංරචක නැවත සැකසීම | KRK | 14,432,651 | 1,766,556,463 | | 93,603,747 | 721,643 | 31,325,578 | 13,711,008 | 1,704,278,294 |
| 2006044 | | හම්බන්තොට ව්‍යාපෘතියේ පරිපාලන සංකීර්ණය | KRK | 18,989,780 | 2,324,349,091 | | 59,894,862 | 474,764 | 36,962,260 | 18,515,016 | 2,301,416,489 |
| 2007013 | | මහ ගාලු ජලසම්පාදන ව්‍යාපෘතිය | KRK | 6,743,445 | 825,397,662 | | 58,092,265 | 460,796 | 12,812,545 | 6,743,445 | 838,210,207 |
| 2007016 | | නියාමන ජාතික ව්‍යාපෘතිය පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | KRK | 7,603,134 | 930,623,601 | | | | 15,261,277 | 7,142,338 | 887,792,613 |
| 2008040 | | රාජ්‍ය පරිගණක ජාලය අදියර 2 ව්‍යාපෘතිය | KRK | 8,328,330 | 1,019,387,587 | | | | 15,823,827 | 8,328,330 | 1,035,211,414 |
| 2008041 | | පාදේනිය - අනුරාධපුර මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | KRK | 75,883,150 | 9,288,097,609 | | | | 144,177,986 | 75,883,150 | 9,432,275,595 |
| 2009004 | | රුහුණපුර ජල සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය | KRK | 87,048,316 | 10,636,409,940 | | | | 183,695,719 | 87,048,316 | 10,820,105,659 |
| 2010041 | | හැටන් - නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | KRK | 42,917,197 | 5,246,946,166 | | | | 87,661,451 | 42,917,197 | 5,334,607,617 |
| 2012027 | | පාදේනිය - අනුරාධපුර මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (අතිරේක ණය) | KRK | 12,923,423 | 1,581,826,961 | | | | 24,554,503 | 12,923,423 | 1,606,381,464 |
| 2013031 | | සහ ජපානය බැහැර කිරීමේ පහසුකම ගොඩනැගීම | KRK | 614,627 | 75,230,401 | 460,971 | 59,833,983 | | (1,367,546) | 1,075,598 | 133,696,838 |
| 2013033 | | ශ්‍රී ලංකා කොළඹ මධ්‍යම වාණිජ පුහුණු මධ්‍යස්ථානය සහ ගම්පහ තාක්ෂණික විද්‍යාලය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය | KRK | 916,698 | 111,608,018 | 5,905,696 | 748,251,690 | | (11,836,090) | 6,822,394 | 848,023,618 |
| 2015011 | | හැටන් - නුවරඑළිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (අතිරේක ණය) | KRK | 15,983,361 | 1,863,240,774 | 2,843,335 | 355,915,739 | | 121,001,831 | 18,826,696 | 2,340,158,344 |
| 2014038 | | දේශීය මධ්‍ය ජලසම්පාදන ව්‍යාපෘතිය | | | | 12,633,738 | 1,570,373,576 | | - | 12,633,738 | 1,570,373,576 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-----------|---------------------|-----------|-----------------------------|------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| ඉල්වී | | | | | | | | | | | |
| 1995013 | | පාලම් ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | KWD | 1,308,752 | 620,987,170 | 6,484 | 3,105,987 | 267,800 | 128,865,763 | 1,047,436 | 512,512,838 |
| 1999017 | | වර්මානුකූල සේවක ක්‍රමය | KWD | 864,000 | 409,952,624 | | | 96,000 | 46,358,140 | 768,000 | 375,784,400 |
| 2000023 | | ග්‍රාමීය විදුලිබල ව්‍යාපෘතිය V | KWD | 1,149,500 | 545,417,291 | | | 114,950 | 55,664,215 | 1,034,550 | 506,208,007 |
| 2005048 | | සුනාමි බලපෑමට පත් ප්‍රදේශයකිනි නාශිතීක අධ්‍යයන හා පරිපාලන යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය | KWD | 4,718,374 | 2,238,815,650 | | | 300,000 | 144,360,452 | 4,418,374 | 2,161,921,742 |
| 2007041 | | ශ්‍රී ලංකා අන්තර්ගත විශ්වවිද්‍යාලීය සංවර්ධන ව්‍යාපෘතිය අදියර I "A" | KWD | 1,700,000 | 806,619,740 | | | 100,000 | 48,120,151 | 1,600,000 | 782,884,160 |
| 2009002 | | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | KWD | 3,251,876 | 1,542,957,047 | 1,367,458 | 657,086,129 | 250,000 | 120,729,685 | 4,369,334 | 2,137,926,277 |
| 2011030 | | ශ්‍රී ලංකා අන්තර්ගත විශ්වවිද්‍යාලීය සංවර්ධන ව්‍යාපෘතිය අදියර I "B" | KWD | 1,137,914 | 539,630,658 | 928,071 | 443,449,430 | | | 2,065,985 | 1,010,892,123 |
| 2014002 | | පාලම් 2.5 නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය | KWD | 127,048 | 60,282,016 | 457,301 | 218,762,681 | | | 584,349 | 285,923,411 |
| ජේවිමන් | | | | | | | | | | | |
| 2004072 | | වගා පාසලේ අධ්‍යයන ප්‍රතිසංස්කරණ | SEK | 30,853,742 | 528,228,412 | | | 3,644,708 | 60,587,262 | 27,209,034 | 448,701,461 |
| අදාමරණ | | | | | | | | | | | |
| විස්සන් ජනපදය | | | | | | | | | | | |
| 1977015 | | හාල් පර්යේෂණ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය | USD | 314,661 | 45,330,804 | | | 154,988 | 22,788,395 | 159,673 | 23,918,990 |
| 1977016 | | මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අදියර 2 | USD | 532,766 | 76,751,551 | | | 208,360 | 30,153,235 | 324,406 | 48,596,143 |
| 1978016 | | මැලේරියා පාලන ව්‍යාපෘතිය | USD | 2,187,075 | 315,075,114 | | | 541,685 | 78,973,571 | 1,645,390 | 246,479,475 |
| 1978017 | | කෘෂිකර්මාන්තය සිසිමගන කිරීමේ ව්‍යාපෘතිය | USD | 481,473 | 69,362,060 | | | 155,736 | 22,898,308 | 325,737 | 48,795,329 |
| 1978018 | | වි ගවවාකරණය සහ සැකසීමේ ව්‍යාපෘතිය | USD | 675,471 | 97,309,955 | | | 218,487 | 31,643,845 | 456,984 | 68,456,258 |
| 1978020 | | කෘෂිකර්ම පොදුම ව්‍යාපෘතිය | USD | 1,708,079 | 246,069,847 | | | 552,492 | 81,081,552 | 1,155,587 | 173,106,876 |
| 1979017 | | ජල කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 1,090,618 | 157,116,913 | | | 229,890 | 33,225,747 | 860,728 | 128,937,021 |
| 1979018 | | කෘෂිකර්ම පොදුම ව්‍යාපෘතිය | USD | 2,569,145 | 370,116,883 | | | 613,889 | 89,217,264 | 1,955,256 | 292,897,310 |
| 1979068 | | මැලේරියා පාලන ව්‍යාපෘතිය | USD | 1,178,554 | 169,785,176 | | | 166,806 | 24,120,802 | 1,011,748 | 151,559,861 |
| 1980026 | | මහවැලි නිම්නය (දෝණිය) සංවර්ධන ව්‍යාපෘතිය | USD | 2,403,079 | 346,193,049 | | | 408,168 | 59,079,321 | 1,994,911 | 298,837,631 |
| 1980027 | | ප්‍රතිවනරෝපණය සහ දියබෙත් කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 798,717 | 115,064,975 | | | 135,664 | 19,667,019 | 663,053 | 99,325,387 |
| 1980028 | | යාපනය වෙළඳපොළ නගර ජලසම්පාදන ව්‍යාපෘතිය | USD | 874,028 | 125,914,483 | | | 123,705 | 18,188,629 | 750,323 | 112,398,351 |
| 1980029 | | කෘෂිකර්ම පොදුම ව්‍යාපෘතිය | USD | 1,122,533 | 161,714,722 | | | 212,807 | 30,757,581 | 909,726 | 136,276,988 |
| 1980034 | | ජල කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 578,044 | 83,274,418 | | | 53,437 | 7,733,738 | 524,607 | 78,586,149 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-----|---------------------|-------------|-----------------------------|-----------|---------------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම |
| 1980115 | | ප්‍රතිගතරේපණය සහ දියගෙවීම කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 875,440 | 126,118,008 | | 72,087 | 10,482,288 | 4,706,591 | 803,353 | 120,342,311 |
| 1981024 | | ගෙවැලි නීත්‍යය (දෝභිය) සංවර්ධන අදියර - මැදුරු මය | USD | 7,372,106 | 1,062,042,550 | | 1,043,406 | 153,179,588 | 39,176,317 | 6,328,700 | 948,039,279 |
| 1981084 | | ගෙවැලි අංශ සහායක ව්‍යාපෘතිය | USD | 5,543,824 | 798,655,967 | | 784,641 | 114,032,929 | 28,302,501 | 4,759,183 | 712,925,539 |
| 1982093 | | ගෙවැලි නීත්‍යය (දෝභිය) සංවර්ධන අදියර - 2 | USD | 9,367,981 | 1,349,572,840 | | 983,081 | 142,217,555 | 48,702,810 | 8,384,900 | 1,256,058,095 |
| 1982094 | | ගෙවැලි අංශ අනුග්‍රහ (රුපියල් වියදම්) | USD | 5,328,059 | 767,572,483 | | 598,696 | 86,887,772 | 27,773,972 | 4,729,363 | 708,458,683 |
| 1982100 | | ගෙවැලි සංවර්ධන අදියර 2 සහ මැදුරු මය ව්‍යාපෘතිය | USD | 825,778 | 118,963,420 | | 76,339 | 11,041,148 | 4,343,619 | 749,439 | 112,265,891 |
| 1983013 | | පෞද්ගලික ව්‍යාපාර ප්‍රවර්ධන ව්‍යාපෘතිය | USD | 412,456 | 59,419,378 | | 38,130 | 5,513,656 | 2,168,451 | 374,326 | 56,074,173 |
| 1983082 | | ගෙවැලි අංශ අනුග්‍රහ | USD | 6,653,957 | 958,584,311 | | 615,126 | 89,012,486 | 35,044,997 | 6,038,831 | 904,616,822 |
| 1983083 | | ගෙවැලි සංවර්ධන අදියර 2 - මැදුරු මය පද්ධති බී ව්‍යාපෘතිය | USD | 6,606,221 | 951,707,329 | | 610,713 | 88,329,172 | 34,748,916 | 5,995,508 | 898,127,073 |
| 1983084 | | මැලේරියා පාලන ව්‍යාපෘතිය | USD | 1,890,871 | 272,403,217 | | 185,955 | 27,039,954 | 10,033,116 | 1,704,916 | 255,396,379 |
| 1983089 | | ජීසී කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 444,170 | 63,988,114 | | 36,575 | 5,315,111 | 2,384,764 | 407,595 | 61,057,767 |
| 1984006 | | ගෙවැලි සංවර්ධන අදියර 2 - මැදුරු මය පද්ධතිය "බී" ව්‍යාපෘතිය | USD | 10,516,441 | 1,515,022,673 | | 916,404 | 132,732,469 | 55,795,268 | 9,600,037 | 1,438,085,472 |
| 1984007 | | මැලේරියා පාලන ව්‍යාපෘතිය | USD | 1,421,919 | 204,844,921 | | 110,891 | 16,270,102 | 7,817,093 | 1,311,028 | 196,391,912 |
| 1984008 | | ගෙවැලි නීත්‍යය (දෝභිය) සංවර්ධන අදියර 2 - (මැදුරු මය පද්ධති "බී") | USD | 3,631,885 | 523,217,710 | | 283,240 | 40,955,247 | 19,364,523 | 3,348,645 | 501,626,986 |
| 1984013 | | ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | USD | 638,307 | 91,955,887 | | 55,622 | 8,048,863 | 3,379,094 | 582,685 | 87,286,118 |
| 1984014 | | විවිධාංගීකෘත කෘෂිකර්මික පර්යේෂණ ව්‍යාපෘතිය | USD | 787,507 | 113,450,072 | | 44,080 | 6,371,010 | 4,286,246 | 743,427 | 111,365,308 |
| 1984068 | | ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | USD | 1,596,892 | 230,051,942 | | 112,377 | 16,249,141 | 8,577,662 | 1,484,515 | 222,380,463 |
| 1984072 | | මැලේරියා පාලන ව්‍යාපෘතිය | USD | 754,794 | 108,737,334 | | 53,116 | 7,809,938 | 4,183,883 | 701,678 | 105,111,279 |
| 1984074 | | විවිධාංගීකරණය කරන ලද කෘෂිකර්ම පර්යේෂණ ව්‍යාපෘතිය | USD | 801,472 | 115,461,832 | | 69,840 | 10,253,075 | 4,389,639 | 731,632 | 109,598,396 |
| 1984084 | | ගෙවැලි සංවර්ධන අදියර 2 - මැදුරු මය පද්ධතිය "බී" ව්‍යාපෘතිය | USD | 89,842 | 12,942,866 | | 6,649 | 963,051 | 482,436 | 83,193 | 12,462,251 |
| 1986002 | | ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | USD | 527,092 | 75,934,174 | | 28,293 | 4,160,023 | 2,945,970 | 498,799 | 74,720,121 |
| 1986010 | | වාරිමාර්ග පද්ධතිය කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 4,106,598 | 591,605,994 | | 266,059 | 38,910,350 | 22,617,131 | 3,840,539 | 575,312,775 |
| 1986011 | | කෘෂිකර්මික සැලසුම් සහ විශ්ලේෂණ ව්‍යාපෘතිය | USD | 610,935 | 88,012,772 | | 40,948 | 5,925,374 | 3,296,660 | 569,987 | 85,384,058 |
| 1987009 | | ගෙවැලි කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය | USD | 1,764,448 | 254,658,279 | | 107,159 | 15,523,301 | 9,613,430 | 1,660,537 | 248,748,408 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය.....

| ණය අංකය | නම | විදේශ විනිමය | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|------------------|---|--------------|------------------------------|-----------------|--------------------------------|---------------|--------------|---------------|-----------------------------|-----------------|
| | | | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. |
| 1987010 | මහවැලි ගඟේ සවිගඟ ආධාරක ව්‍යාපෘතිය | USD | 1,919,911 | 276,586,751 | 107,466 | 15,791,380 | 107,466 | 10,708,941 | 1,812,445 | 271,504,312 |
| 1987027 | වාරමාර්ග පද්ධතිය කළමනාකරණ ව්‍යාපෘතිය | USD | 2,026,649 | 291,963,614 | 118,432 | 17,221,134 | 118,432 | 11,108,419 | 1,908,217 | 285,850,899 |
| 1988087 | මහවැලි කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය | USD | 337,808 | 48,665,347 | 20,635 | 3,035,606 | 20,635 | 1,882,719 | 317,173 | 47,512,460 |
| 1989019 | ජලසම්පාදන සහ සනීපාරක්ෂණ ව්‍යාපෘතිය | USD | 906 | 130,518 | 45 | 6,526 | 45 | 5,026 | 861 | 129,018 |
| ස්ථාප්පදය | | | | | | | | | | |
| 2006086 | පෙරසවි ලෝහ පාලම් සැපයීම සහ ඉදිකිරීම් | EUR | 7,323,634 | 1,152,547,305 | 1,220,606 | 196,953,255 | 1,220,606 | 7,916,604 | 6,103,028 | 963,510,654 |
| 2006087 | පෙරසවි ලෝහ පාලම් සැපයීම සහ ඉදිකිරීම් | EUR | 6,980,000 | 1,098,468,426 | | 3,493,490 | | 3,493,490 | 6,980,000 | 1,101,961,916 |
| 2007001 | ගාල්ල සහ මීගමුව නගරයන්හි විදුලිබලාගාර 2 ක් සැලසුම්කිරීම සහ දිගාගත කිරීම | EUR | 12,937,325 | 2,035,994,700 | | 6,475,131 | | 6,475,131 | 12,937,325 | 2,042,469,831 |
| 2015032 | ගණේබදා, පොල්ගහවෙල සහ රාජගිරිය ප්‍රදේශයන්හි ගුවන් පාලම් 03 ක් ඉදිකිරීම | EUR | | | 20,166,151 | 3,207,796,413 | | (24,081,523) | 20,166,151 | 3,183,714,890 |
| සවුලි | | | | | | | | | | |
| 2002058 | සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කොළඹ රෝහල | SAR | 18,514,143 | 710,776,478 | 3,000,000 | 115,919,148 | 3,000,000 | 24,690,677 | 15,514,143 | 619,548,007 |
| 2004043 | මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ග ව්‍යාපෘතිය | SAR | 20,405,039 | 783,369,876 | 1,493,523 | 56,838,274 | 1,493,523 | 30,846,178 | 19,232,562 | 768,040,845 |
| 2008001 | අපවමාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය | SAR | 36,242,626 | 1,390,951,382 | 3,750,000 | 618,901,524 | 3,750,000 | 81,690,099 | 48,746,045 | 1,946,644,070 |
| 2008002 | සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය - කොළඹ ව්‍යාපෘතිය (අතිරේකණය) | SAR | 9,411,315 | 361,309,807 | 550,000 | 21,251,844 | 550,000 | 13,813,348 | 8,861,315 | 353,871,311 |
| 2010028 | කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | SAR | 53,578,663 | 2,055,446,909 | 11,500,000 | 547,262,329 | 11,500,000 | 98,043,782 | 56,502,571 | 2,256,396,287 |
| 2012025 | මහ, මර්ග ජල සංවර්ධන ව්‍යාපෘතිය | SAR | 141,174,080 | 5,375,834,416 | 39,796,620 | 1,524,384,856 | 39,796,620 | 326,737,043 | 180,970,700 | 7,226,956,315 |
| 2015027 | අපවමාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය (ADH) | SAR | | | 2,092,569 | 81,321,628 | | 2,243,862 | 2,092,569 | 83,565,490 |
| ජර්මනිය | | | | | | | | | | |
| 2005403 | ජර්මනිය මිනින් ණය පමා කාලයක් ලබාදීම | EUR | 14 | (28) | | | | 2,188 | 14 | 2,160 |
| ජපානය | | | | | | | | | | |
| 2005407 | කොමර්ෂල් ණය | | | (251,781) | | | | 251,781 | | |
| 2010040 | ජාත්‍යන්තර පැදැමිකර නිකුත්කිරීම 2010 - ඇ.ඩො.මිලියන 1000 | USD | 1,000,000,000 | 144,062,300,000 | | | | 5,737,700,000 | 1,000,000,000 | 149,800,000,000 |
| 2011017 | ජාත්‍යන්තර පැදැමිකර නිකුත්කිරීම 2011 - ඇ.ඩො.මිලියන 1000 | USD | 1,000,000,000 | 144,062,300,000 | | | | 5,737,700,000 | 1,000,000,000 | 149,800,000,000 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ විවිධද ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|---|---------|---|------------------------------|---------------|--------------------------------|-----|---------------------|---------|-----------------------------|-----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 2012018 | | ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්කිරීම 2012 - ඇ.ඩො.මිලියන 1000 | USD | 1,000,000,000 | 144,062,300,000 | | | | | 149,800,000,000 |
| 2014008 | | ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම 2014 - ඇ.ඩො.මිලියන 1000 | USD | 1,000,000,000 | 144,062,300,000 | | | | | 149,800,000,000 |
| 2014009 | | ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම 2014 - ඇ.ඩො.මිලියන 500 | USD | 500,000,000 | 72,031,150,000 | | | | | 74,900,000,000 |
| 2015008 | | ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම - ඇ.ඩො.මිලියන 650 | USD | 650,000,000 | 87,035,000,000 | | | | | 97,370,000,000 |
| 2015029 | | ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම 2015 - ඇ.ඩො.මිලියන 1500 | USD | 1,500,000,000 | 211,465,650,000 | | | | | 224,700,000,000 |
| 2016024 | | ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම 2016 - ඇ.ඩො.මිලියන 1000 | USD | 1,000,000,000 | 145,250,000,000 | | | | | 149,800,000,000 |
| 2016026 | | ස්වෛරීත්ව බැඳුම්කර නිකුත්කිරීම 2016 - ඇ.ඩො.මිලියන 500 | USD | 500,000,000 | 72,625,000,000 | | | | | 74,900,000,000 |
| 1988015 | | වෙනා ස්ටීන් ඇන්ති කම්පැනි | USD | 1,500,000 | 183,331,300 | | | 500,000 | 73,687,500 | 115,509,375 |
| 1986024 | | වෘත්තභේදී වැටුප් ඇන්ති කොම්පැනි ශ්‍රී.පී.ඒ. | USD | 700,000 | 100,843,610 | | | 700,000 | 100,730,280 | - |
| 1987006 | | රිඡේ ජාතික බැංකුව | USD | 1,463,415 | 210,822,922 | | | | (113,330) | - |
| 1994046 | | නිවාස ඇප ණය ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ඒජන්සිය | USD | 4,500,000 | 648,280,350 | | | 500,000 | 72,700,600 | 599,200,000 |
| 1997067 | | නිවාස ඇප ණය ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ඒජන්සිය | USD | 9,000,000 | 1,296,560,701 | | | 750,000 | 108,615,000 | 1,235,850,000 |
| 1998049 | | පොද්වැටුප් ආයතන සඳහා ඇප ණය | USD | 3,135,072 | 451,645,667 | | | 158,779 | 22,972,669 | 445,848,699 |
| 1991061 | | ආසියාතික සංවර්ධන බැංකුව | XDR | 386,657 | 77,188,815 | | | 26,800 | 5,391,983 | 72,468,455 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු විවිධ ප්‍රකාශනය | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | |
|--|-------------------------------|------------|--------------------------------|----------------|---------------------|-----------|------------------------------|------------|
| | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| ආසියානු සංවර්ධන බැංකුව | | | | | | | | |
| 1989068 කාමිකර්ම වැඩසටහන | XDR | 37,858,524 | | 7,557,734,926 | | 2,704,200 | | 35,154,324 |
| 1990051 මූල්‍ය අංශ සංවර්ධනය | XDR | 36,625,525 | | 7,311,590,230 | | 2,441,800 | | 34,183,725 |
| 1991055 දෙවන කාමිකර්ම වැඩසටහන | XDR | 12,284,168 | | 2,452,300,838 | | 767,800 | | 11,516,368 |
| 2001001 පෞද්ගලික අංශ සංවර්ධන උප වැඩසටහන I | XDR | 37,328,541 | | 7,451,933,964 | | 4,147,616 | | 33,180,925 |
| 2002002 සුළු හා මධ්‍ය ව්‍යාපාර අංශ සංවර්ධන වැඩසටහන | XDR | 9,602,686 | | 1,916,993,753 | | 960,268 | | 8,642,418 |
| 2002005 බලකැපී අංශ සංවර්ධන වැඩසටහන | USD | 7,858,080 | | 1,132,053,079 | | 3,739,320 | | 4,118,760 |
| 2004001 ග්‍රාමීය මූල්‍ය අංශ සංවර්ධන වැඩසටහන | USD | 12,961,425 | | 1,867,252,696 | | 3,909,225 | | 9,052,200 |
| 2004009 මූල්‍ය කළමනාකරණ වැඩසටහන | USD | 21,235,189 | | 3,059,190,205 | | 4,561,734 | | 16,673,455 |
| 2004014 පෞද්ගලික අංශ සංවර්ධන සඳහා මූල්‍ය වෙළඳපොළ | USD | 31,479,092 | | 4,534,950,355 | | 6,762,325 | | 24,716,767 |
| ජනතාන්තර සංවර්ධන සංවිධානය (IDA) | | | | | | | | |
| 1990009 ආර්ථික ප්‍රතිව්‍යුහගත ණය | XDR | 46,310,452 | | 9,245,001,887 | | 3,193,678 | | 43,116,774 |
| 1990047 දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමේ ණය | XDR | 56,554,771 | | 11,290,085,502 | | 3,770,316 | | 52,784,455 |
| 2003021 දර්ශනවය පිළිගැනීමේ සහන ණය | XDR | 86,165,000 | | 17,201,205,115 | | 1,814,000 | | 84,351,000 |
| කාමිකර්ම සංවර්ධන සඳහා | | | | | | | | |
| ජනතාන්තර අරමුදල (IFAD) | | | | | | | | |
| 2005022 පශ්චාත් සුනාමි වෙරළ ප්‍රතිසංස්කරණ සහ සම්පත් කළමනාකරණ වැඩසටහන | XDR | 9,242,025 | | 1,845,762,807 | | 313,300 | | 8,928,725 |
| 2005023 පශ්චාත් සුනාමි සහන වන සහ සංස්කරණ වැඩසටහන | XDR | 1,534,000 | | 306,233,954 | | 52,000 | | 1,482,000 |
| ආසියානු සංවර්ධන බැංකුව | | | | | | | | |
| 1983006 තෙත්තෙත් ව්‍යාපෘති සඳහා විශේෂ අනුග්‍රහකයන් | XDR | 4,888,057 | | 975,807,645 | | 651,600 | | 4,236,457 |
| 1983071 ජලජ සංස්කෘතික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 4,767,952 | | 951,831,012 | | 635,800 | | 4,132,152 |
| 1984018 වලංගු වාරිමාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 3,991,782 | | 796,883,356 | | 465,872 | | 3,525,910 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-----|---------------------|-----------|-----------------------------|------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 1985001 | | වැවිලි අංශ ව්‍යාපෘතිය | XDR | 14,998,622 | 2,994,189,997 | | | 1,666,400 | 341,830,372 | 13,332,222 | 2,684,856,288 |
| 1985002 | | දෙවන නගර විදුලිබල බෙදාහැරීමේ ව්‍යාපෘතිය | XDR | 4,801,852 | 958,598,418 | | | 529,364 | 109,457,925 | 4,272,488 | 860,397,748 |
| 1985003 | | මහරගම වැව්පිටු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 8,058,685 | 1,608,763,414 | | | 805,800 | 161,793,090 | 7,252,885 | 1,460,593,303 |
| 1985004 | | සංවර්ධන මූල්‍ය ව්‍යාපෘතිය | XDR | 7,398,465 | 1,476,962,940 | | | 740,000 | 150,509,109 | 6,658,465 | 1,340,888,314 |
| 1986020 | | කිරිඳිමඩ වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය | XDR | 5,485,878 | 1,095,151,337 | | | 498,800 | 101,451,275 | 4,987,078 | 1,004,302,781 |
| 1987001 | | කෘෂිකර්ම පෞද්ගල ව්‍යාපෘතිය | XDR | 11,379,742 | 2,271,749,277 | | | 1,034,600 | 210,428,006 | 10,345,142 | 2,083,315,043 |
| 1987002 | | ජලසම්පාදන අංශ ව්‍යාපෘතිය | XDR | 10,898,177 | 2,175,613,973 | | | 990,800 | 198,938,437 | 9,907,377 | 1,995,157,488 |
| 1987003 | | ඉඩම් පරිහරණ සැලසුම්කරණ ව්‍යාපෘතිය | XDR | 2,642,663 | 527,557,447 | | | 240,200 | 48,228,717 | 2,402,463 | 483,810,391 |
| 1988002 | | පළමු වැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 5,165,199 | 1,031,133,867 | | | 430,400 | 87,539,352 | 4,734,799 | 953,498,584 |
| 1988003 | | හදිසි මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය | XDR | 2,912,668 | 581,458,818 | | | 254,339 | 52,007,920 | 2,658,329 | 535,336,920 |
| 1988004 | | දෙවන නගර බලශක්තිය බෙදාහැරීමේ ව්‍යාපෘතිය II | XDR | 13,201,218 | 2,635,372,295 | | | 1,100,000 | 225,644,148 | 12,101,218 | 2,436,955,326 |
| 1988005 | | දෙවන නගර වැව්පිටු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 12,869,557 | 2,569,162,458 | | | 1,119,000 | 229,664,021 | 11,750,557 | 2,366,338,844 |
| 1988008 | | දෙවැනි කාර්මික අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 8,540,986 | 1,705,045,570 | | | 711,600 | 145,971,251 | 7,829,386 | 1,576,689,576 |
| 1988013 | | හදිසි පාසල් නැවත ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය | XDR | 5,356,114 | 1,069,246,342 | | | 428,600 | 86,865,522 | 4,927,514 | 992,307,644 |
| 1988062 | | නිත්‍ය හෝර් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 5,462,096 | 1,090,403,777 | | | 437,000 | 87,743,336 | 5,025,096 | 1,011,958,949 |
| 1988063 | | දෙවැනි සංවර්ධන මූල්‍ය ව්‍යාපෘතිය | XDR | 15,313,647 | 3,057,078,697 | | | 1,134,400 | 229,911,920 | 14,179,247 | 2,855,430,972 |
| 1989011 | | කුඩා හෝ වතු හිමියන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 6,355,066 | 1,268,668,114 | | | 489,000 | 98,184,191 | 5,866,066 | 1,181,314,171 |
| 1989067 | | කෘෂිකර්ම පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 8,195,833 | 1,636,142,432 | | | 607,200 | 123,062,868 | 7,588,633 | 1,528,206,597 |
| 1990025 | | විදුලිබල පද්ධතිය පුළුල් කිරීමේ (අංශික ණය) ව්‍යාපෘතිය | XDR | 30,645,703 | 6,117,832,238 | | | 2,113,600 | 429,231,848 | 28,532,103 | 5,745,823,336 |
| 1990046 | | දෙවන විදුලිසංදේශ ව්‍යාපෘතිය | XDR | 12,085,649 | 2,412,670,199 | | | 833,600 | 170,997,238 | 11,252,049 | 2,265,948,884 |
| 1991017 | | දෙවැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 12,139,422 | 2,423,404,873 | | | 783,200 | 159,295,586 | 11,356,222 | 2,286,927,262 |
| 1991029 | | තෙවැනි සංවර්ධන මූල්‍ය ව්‍යාපෘතිය | XDR | 20,695,685 | 4,131,500,194 | | | 1,293,400 | 260,197,393 | 19,402,285 | 3,907,251,457 |
| 1991034 | | අඩු අදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 8,570,851 | 1,711,007,564 | | | 553,000 | 111,626,270 | 8,017,851 | 1,614,642,860 |
| 1991056 | | දකුණු පළාත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 18,442,529 | 3,681,700,432 | | | 1,194,209 | 244,195,041 | 17,248,320 | 3,473,483,759 |
| 1992029 | | උතුරු පළාත් ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 8,243,155 | 1,645,589,265 | | | 484,800 | 97,859,702 | 7,758,355 | 1,562,385,276 |
| 1992039 | | සහභාගීත්ව වන ව්‍යාපෘතිය | XDR | 3,960,870 | 790,712,340 | | | 220,000 | 44,258,100 | 3,740,870 | 753,340,041 |
| 1992040 | | දෙවන සෞඛ්‍ය සහ ජනගහන ව්‍යාපෘතිය | XDR | 10,246,821 | 2,045,583,101 | | | 621,000 | 127,454,296 | 9,625,821 | 1,938,457,437 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ විවිධද ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-----|---------------------|-------------|-----------------------------|------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 1993002 | | ධීවර අංශ ව්‍යාපෘතිය | XDR | 12,103,034 | 2,416,140,710 | | 712,000 | 143,434,500 | 21,231,537 | 11,391,034 | 2,293,937,747 |
| 1993003 | | නගර සංවර්ධන අංශ ව්‍යාපෘතිය | XDR | 12,737,929 | 2,542,885,477 | | 749,200 | 153,974,156 | 25,390,886 | 11,988,729 | 2,414,302,207 |
| 1993029 | | දෙවන ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | XDR | 19,814,990 | 3,955,686,275 | | 1,132,400 | 228,125,321 | 34,757,709 | 18,682,590 | 3,762,318,663 |
| 1993030 | | ද්විතියික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 15,983,611 | 3,190,824,212 | | 888,000 | 180,335,864 | 29,480,855 | 15,095,611 | 3,039,969,203 |
| 1993041 | | මූල්‍ය කළමනාකරණ පුහුණු ව්‍යාපෘතිය | XDR | 5,853,363 | 1,168,512,610 | | 325,200 | 66,041,917 | 10,796,201 | 5,528,163 | 1,113,266,894 |
| 1994026 | | නගරවන සංවර්ධන මූල්‍ය ව්‍යාපෘතිය | XDR | 38,289,879 | 7,643,846,888 | | 2,069,800 | 417,801,179 | 67,990,074 | 36,220,079 | 7,294,035,783 |
| 1995006 | | තෙවැනි මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 27,304,529 | 5,450,830,369 | | 1,437,200 | 290,107,188 | 48,465,340 | 25,867,329 | 5,209,188,521 |
| 1996001 | | වැවිලි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය | XDR | 30,072,686 | 6,003,440,293 | | 1,542,200 | 316,521,763 | 58,579,185 | 28,530,486 | 5,745,497,715 |
| 1996002 | | දෙවන වලංගකි පද්ධති පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | XDR | 42,476,493 | 8,479,624,803 | | 2,123,800 | 435,889,585 | 82,530,479 | 40,352,693 | 8,126,265,697 |
| 1996028 | | හදිසි පුනරුත්ථාපන වනිජගෙල් පහසුකම් | XDR | 14,046,129 | 2,804,042,862 | | 702,400 | 144,160,866 | 27,291,578 | 13,343,729 | 2,687,173,574 |
| 1996059 | | ජනරා මැද ශ්‍රමීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 9,748,246 | 1,946,052,035 | | 361,000 | 74,127,462 | 18,488,351 | 9,387,246 | 1,890,412,924 |
| 1998004 | | ඉහළ දියුණුකරණ කළමනාකරණ ව්‍යාපෘතිය | XDR | 6,603,355 | 1,318,234,366 | | 159,200 | 32,071,311 | 11,567,327 | 6,444,155 | 1,297,730,382 |
| 1998005 | | තෙවැනි ජලසම්පාදන සහ සනීපාරක්ෂක අංශය | XDR | 46,758,859 | 9,334,517,873 | | 1,113,200 | 224,257,425 | 81,908,099 | 45,645,659 | 9,192,168,547 |
| 1998006 | | දකුණු පළාත් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 17,697,277 | 3,532,925,161 | | 421,400 | 84,892,273 | 31,000,555 | 17,275,877 | 3,479,033,443 |
| 1998018 | | දෙවන නිකා හෝම සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 10,791,758 | 2,154,369,473 | | 257,000 | 51,876,947 | 19,007,607 | 10,534,758 | 2,121,500,133 |
| 1998019 | | විද්‍යා හා තාක්ෂණ පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 11,473,677 | 2,290,501,629 | | 276,400 | 56,805,201 | 21,222,427 | 11,197,277 | 2,254,918,855 |
| 1998059 | | නාගරික සංවර්ධනය හා අඩු අදායම්ලාභී නිවාස අංශය | XDR | 39,626,962 | 7,910,770,110 | | 932,400 | 191,625,072 | 73,204,611 | 38,694,562 | 7,792,349,649 |
| 1999002 | | වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය | XDR | 17,706,701 | 3,534,806,406 | | 1,106,670 | 222,632,325 | 30,756,740 | 16,600,031 | 3,342,930,821 |
| 1999004 | | මාර්ග ජාලය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | XDR | 54,779,411 | 10,935,668,615 | | 1,274,000 | 256,294,634 | 95,599,209 | 53,505,411 | 10,774,973,190 |
| 1999005 | | තේ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 20,398,267 | 4,072,126,474 | | 480,000 | 96,572,824 | 35,606,911 | 19,918,267 | 4,011,160,561 |
| 1999045 | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 8,668,886 | 1,730,578,334 | | 541,804 | 108,996,435 | 15,057,955 | 8,127,082 | 1,636,639,854 |
| 1999057 | | දකුණු ප්‍රවාහන සංවර්ධන වැඩසටහන | XDR | 42,940,658 | 8,572,286,429 | | 2,683,790 | 538,866,560 | 73,548,397 | 40,256,868 | 8,106,968,266 |
| 2000032 | | වන සම්පත් කළමනාකරණ අංශ ව්‍යාපෘතිය | XDR | 11,562,056 | 2,308,144,819 | | 700,732 | 143,818,524 | 22,938,012 | 10,861,324 | 2,187,264,307 |
| 2000044 | | ද්විතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය | XDR | 26,003,305 | 5,191,065,803 | | 1,575,958 | 323,887,888 | 52,025,673 | 24,427,347 | 4,919,203,588 |
| 2000045 | | ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය | XDR | 882,469 | 176,168,185 | | 53,484 | 10,977,078 | 1,750,737 | 828,985 | 166,941,844 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (I) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|-----|---------------------|---------------|-----------------------------|------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2000055 | | ආරක්ෂිත පුද්ගල කළමනාකරණය සහ වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතිය | XDR | 5,687,024 | 1,135,306,313 | | 344,668 | 70,835,510 | 11,378,217 | 5,342,356 | 1,075,849,020 |
| 2001004 | | උතුරු නැගෙනහිර ප්‍රජාව නැවත පදිංචිකිරීම සහ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 13,172,190 | 2,629,577,508 | | 731,788 | 146,992,539 | 22,615,672 | 12,440,402 | 2,505,260,641 |
| 2002001 | | දකුණු පළාත් ග්‍රාමීය ආර්ථික අභිවර්ධන ව්‍යාපෘතිය | XDR | 14,014,061 | 2,797,640,982 | | 778,558 | 156,323,286 | 24,061,103 | 13,235,503 | 2,665,378,799 |
| 2002003 | | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාර සේවා පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය | XDR | 843,478 | 168,384,350 | | 46,860 | 9,612,441 | 1,651,814 | 796,618 | 160,423,723 |
| 2002004 | | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා එස්ටී නිය අනුමත ව්‍යාපෘතිය | XDR | 8,182,927 | 1,178,851,215 | | 8,182,919 | 1,201,025,777 | 22,175,669 | 8 | 1,107 |
| 2002006 | | විදුලිබල ආංශ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 42,438,591 | 8,472,058,356 | | 2,233,610 | 452,691,786 | 77,152,705 | 40,204,981 | 8,096,519,275 |
| 2002007 | | ජලජ සම්පත් සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම | XDR | 7,611,327 | 1,519,470,305 | | 411,422 | 83,302,082 | 13,755,834 | 7,199,905 | 1,449,924,057 |
| 2002008 | | වැවිලි සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 4,534,883 | 905,303,300 | | 245,128 | 50,310,171 | 8,882,095 | 4,289,755 | 863,875,224 |
| 2002009 | | වැවිලි සංවර්ධන ව්‍යාපෘතිය | JPK | 707,779 | 846,504,134 | | 81,885 | 109,026,391 | 67,860,384 | 625,894 | 805,338,127 |
| 2003001 | | මාර්ග ආංශ සංවර්ධනය | XDR | 31,925,790 | 6,373,377,347 | | 1,680,304 | 337,380,954 | 54,869,787 | 30,245,486 | 6,090,866,180 |
| 2003003 | | ජලජ සම්පත් සංවර්ධනය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම | JPK | 483,623 | 578,412,691 | | 23,935 | 32,286,189 | 45,353,579 | 459,688 | 591,480,081 |
| 2003004 | | ද්විතිය තහර සහ ග්‍රාමීය පුජා ජල /සතිතාත්මක සේවා ව්‍යාපෘතිය | XDR | 36,117,422 | 7,210,156,998 | | 1,900,916 | 389,936,883 | 70,334,005 | 34,216,506 | 6,890,554,120 |
| 2003005 | | දුරස්ථ අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය | XDR | 19,392,655 | 3,871,375,110 | | 994,496 | 200,344,152 | 34,008,700 | 18,398,159 | 3,705,039,658 |
| 2004002 | | ග්‍රාමීය මූල්‍ය ආංශ සංවර්ධන වැඩසටහන | USD | 7,015,095 | 1,010,610,754 | | 281,374 | 40,670,046 | 38,770,692 | 6,733,721 | 1,008,711,400 |
| 2004003 | | ග්‍රාමීය මූල්‍ය ආංශ සංවර්ධන වැඩසටහන | XDR | 3,001,267 | 599,145,874 | | 150,064 | 30,291,293 | 5,323,472 | 2,851,203 | 574,178,053 |
| 2004004 | | ගැලුම් පැවති ප්‍රදේශ පුනරුත්ථාපන වැඩසටහන | XDR | 32,505,061 | 6,489,017,912 | | 677,200 | 136,696,764 | 57,205,409 | 31,827,861 | 6,409,526,557 |
| 2004005 | | උතුරු නැගෙනහිර වෙරළ ප්‍රජාව සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 10,649,846 | 2,126,039,411 | | 532,492 | 107,486,610 | 18,890,069 | 10,117,354 | 2,037,442,870 |
| 2004007 | | උතුරු නැගෙනහිර ප්‍රජාව නැවත පදිංචිකරවීම සහ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 5,594,477 | 1,116,831,046 | | 115,400 | 23,294,162 | 9,845,129 | 5,479,077 | 1,103,382,013 |
| 2004008 | | ද්විතිය තහර සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම | XDR | 19,791,657 | 3,951,028,220 | | 965,446 | 198,416,623 | 38,629,541 | 18,826,211 | 3,791,241,138 |
| 2004010 | | මූල්‍ය කළමනාකරණ උපදේශන ශක්තීන් ලබාදීමේ ව්‍යාපෘතිය | XDR | 4,071,315 | 812,760,588 | | 193,872 | 39,844,204 | 7,926,866 | 3,877,443 | 780,843,250 |
| 2004011 | | ආදායම් පරිපාලන නවීකරණය | USD | 10,182,117 | 1,466,859,153 | | 357,699 | 52,537,177 | 57,375,749 | 9,824,418 | 1,471,697,725 |
| 2004012 | | ගැලුම් පැවති ප්‍රදේශ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | USD | 24,568,879 | 3,539,449,271 | | 419,361 | 60,615,072 | 138,763,597 | 24,149,518 | 3,617,597,796 |
| 2005001 | | සුනාමියෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතිය | XDR | 4,248,965 | 848,225,218 | | 85,800 | 17,260,660 | 7,417,859 | 4,163,165 | 838,382,417 |
| 2005002 | | උතුරු නැගෙනහිර ප්‍රජාව නැවත පදිංචිකරවීම සහ සංවර්ධන ව්‍යාපෘතිය II | XDR | 16,213,383 | 3,236,693,797 | | 327,600 | 65,904,334 | 28,305,339 | 15,885,783 | 3,199,094,802 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | විදේශ විනිමය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---|--------------|----|------------------------------|----------------|--------------------------------|---------------|--------------|---------------|-----------------------------|-------------|----------------|
| | | | | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය | රු. | විදේශ විනිමය |
| 2006001 | පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | XDR | | 23,553,220 | 4,765,935,506 | | | 1,070,602 | 219,613,705 | (18,749,667) | 22,482,618 | 4,527,572,134 |
| 2006002 | කාර්මික අධ්‍යාපන සංවර්ධනය | XDR | | 11,863,347 | 2,368,291,885 | | | 539,242 | 110,615,274 | 22,783,038 | 11,324,105 | 2,280,459,649 |
| 2006003 | ජාතික මහාමාර්ග ආයතන ව්‍යාපෘතිය (අතිරේක මූල්‍ය ප්‍රතිපාදන) | USD | | 135,755,242 | 19,557,212,434 | | | 4,197,366 | 616,063,295 | 766,220,717 | 131,557,876 | 19,707,369,856 |
| 2006004 | ද්විතිය තහර සහ ග්‍රාමීය ප්‍රජා ජල /සනීපාරක්ෂක සේවා ව්‍යාපෘතිය | XDR | | 30,169,292 | 6,022,725,931 | | | 1,311,708 | 269,072,030 | 57,715,223 | 28,857,584 | 5,811,369,124 |
| 2007007 | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | USD | | 280,258,710 | 40,374,714,400 | | | 7,152,984 | 1,035,537,218 | 1,572,060,652 | 273,105,726 | 40,911,237,834 |
| 2007012 | දෙවන තහර සහ ග්‍රාමීය ප්‍රජාවලේ ජල සැපයුම් සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය (මයිදාර) | USD | | 11,168,476 | 1,608,956,279 | | | 303,195 | 44,500,627 | 63,163,446 | 10,865,281 | 1,627,619,098 |
| 2007030 | සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | | 26,016,073 | 5,193,614,760 | | | 1,084,004 | 222,362,872 | 49,593,192 | 24,932,069 | 5,020,845,080 |
| 2007031 | "දැනුම් ඇති සමාජයක් සඳහා අධ්‍යාපනය" ව්‍යාපෘතිය | XDR | | 41,332,801 | 8,251,385,709 | | | 1,722,000 | 353,276,683 | 78,790,726 | 39,610,801 | 7,976,899,752 |
| 2008003 | දකුණු පළාත් ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - පරිපූර්ණ | USD | | 85,089,882 | 12,258,244,075 | | | 2,050,552 | 300,965,507 | 482,012,997 | 83,039,330 | 12,439,291,565 |
| 2009006 | පිරිසිදු බලශක්තිකරණ සඳහා පිටිසුම් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | USD | | 97,198,800 | 14,010,457,646 | 7,883,500 | 1,138,032,377 | 2,226,349 | 326,809,141 | 610,912,238 | 102,855,952 | 15,432,593,119 |
| 2009007 | පිරිසිදු බලශක්තිකරණ සඳහා පිටිසුම් මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | | 13,023,504 | 2,617,041,336 | 1,675,656 | 336,593,212 | | | 24,385,333 | 14,699,159 | 2,978,019,880 |
| 2009008 | විසිළි කලාපයේ තාපවික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය | XDR | | 22,518,696 | 4,499,602,070 | 6,816,758 | 1,372,263,865 | | | 35,737,157 | 29,335,454 | 5,907,603,092 |
| 2009018 | නැගෙනහිර හා උතුරුමැද පළාත් මාර්ග ව්‍යාපෘතිය | XDR | | 42,091,192 | 8,402,709,530 | (43,228) | (8,891,718) | | | 73,843,321 | 42,047,964 | 8,467,661,134 |
| 2009028 | මහ කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය (OCI) | USD | | 29,960,032 | 4,314,275,847 | 4,274,465 | 623,509,743 | 583,120 | 84,428,611 | (85,060,403) | 31,832,430 | 4,768,296,576 |
| 2009029 | මහ කොළඹ ජලසම්පාදන ව්‍යාපෘතිය (ADF) | XDR | | 6,011,600 | 1,196,212,510 | 2,814,519 | 568,582,739 | | | 12,617,462 | 8,826,119 | 1,777,412,711 |
| 2010019 | මූල්‍ය කළමනාකරණ හා කාර්යක්ෂමතාවය සඳහා දී ආර්යයානු සංවර්ධන බැංකු ණය ව්‍යාපෘතිය | USD | | 7,528,192 | 1,084,462,526 | 4,030,402 | 589,129,539 | 152,124 | 22,028,993 | 57,126,082 | 11,406,470 | 1,708,689,154 |
| 2010020 | උතුරු නැගෙනහිර ප්‍රජාව නැවත සජීවීකරණය සහ සංවර්ධන ව්‍යාපෘතිය II අතිරේක | XDR | | 7,613,542 | 1,519,899,018 | | | | | 13,323,700 | 7,613,542 | 1,533,222,718 |
| 2010021 | ගැමුණු බලපෑ ප්‍රදේශවල කඩිනම් ව්‍යාපෘතිය | USD | | 138,255,587 | 20,214,410,968 | (83,277) | (12,088,754) | | | 792,890,398 | 138,172,310 | 20,995,212,612 |
| 2010025 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (OCR) | USD | | 123,580,588 | 17,800,073,611 | 2,624,392 | 379,745,490 | 2,238,968 | 328,632,518 | 718,921,965 | 123,966,012 | 18,570,108,548 |
| 2010026 | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | XDR | | 13,593,867 | 2,713,876,579 | 1,629,463 | 330,191,367 | | | 21,621,414 | 15,223,330 | 3,065,689,360 |

මෙහි ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය සේව පිළිබඳ ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|---|---------|--|------------------------------|------------|--------------------------------|------------|---------------------|-----------|-----------------------------|------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2011001 | | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (OCR) | USD | 3,566,643 | 513,232,506 | 358,086 | 51,873,907 | | 22,818,084 | 3,924,729 | 587,924,497 |
| 2011002 | | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ADF) | XDR | 6,193,907 | 1,248,714,415 | 9,328,728 | 1,866,651,901 | | 10,597,523 | 15,522,635 | 3,125,963,839 |
| 2011012 | | තිරසාර විදුලිබල ආරැඹ සහයෝගීතා ව්‍යාපෘතිය (OCR) | USD | 66,082,267 | 9,551,742,069 | 15,937,065 | 2,301,074,501 | 1,275,625 | 454,438,349 | 80,743,707 | 12,119,989,476 |
| 2011013 | | තිරසාර විදුලිබල ආරැඹ සහයෝගීතා ව්‍යාපෘතිය (ADF) | XDR | 3,786,519 | 784,467,565 | 1,786,733 | 331,615,865 | | 6,263,620 | 5,573,251 | 1,122,347,050 |
| 2011015 | | දෙවන පෙළ නගර හා ග්‍රාමීය ප්‍රජාවගේ ජල සැපයුම් ව්‍යාපෘතිය | USD | 3,820,965 | 550,447,167 | | | 31,631 | 21,868,438 | 3,789,334 | 567,642,281 |
| 2011016 | | දෙවන පෙළ නගර හා ග්‍රාමීය ප්‍රජාවගේ ජල සැපයුම් ව්‍යාපෘතිය (XDR) | XDR | 6,750,428 | 1,348,363,444 | (184,308) | (36,737,379) | | 10,665,719 | 6,566,120 | 1,322,291,784 |
| 2011028 | | පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 21,287,993 | 4,252,437,937 | 12,449,329 | 2,514,206,405 | | 27,411,386 | 33,737,322 | 6,794,055,728 |
| 2011035 | | ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය AF OCR | USD | 68,850,934 | 9,911,469,139 | 8,868,191 | 1,279,615,468 | | 451,240,372 | 77,719,125 | 11,642,324,979 |
| 2012029 | | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | XDR | 28,839,143 | 5,757,728,080 | 6,503,529 | 1,293,406,732 | | 58,141,077 | 35,342,672 | 7,109,275,889 |
| 2012030 | | උතුරු ප්‍රදේශ මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය (ADF) | USD | 19,044,927 | 2,741,130,689 | 2,320,846 | 333,706,272 | | 125,755,804 | 21,365,773 | 3,200,592,765 |
| 2013015 | | පිටිතුරු බලකොටු හා ජාල කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | USD | 10,656,635 | 1,539,733,037 | 29,721,207 | 4,344,441,446 | | 182,373,856 | 40,377,842 | 6,066,548,339 |
| 2013017 | | පිටිතුරු බලකොටු හා ජාල කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය | XDR | 2,220,260 | 443,990,671 | 2,495,203 | 504,434,267 | | 1,238,504 | 4,715,463 | 949,663,442 |
| 2013021 | | වියළි කලාපයේ නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ADF) | XDR | 13,190,360 | 2,629,843,966 | 1,016,398 | 205,353,311 | | 25,773,773 | 14,206,758 | 2,860,971,050 |
| 2013034 | | අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ ව්‍යාපෘතිය (OCR) | USD | 56,000,000 | 8,067,488,800 | 12,500,000 | 1,827,560,000 | | 366,251,200 | 68,500,000 | 10,261,300,000 |
| 2013035 | | අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමේ ව්‍යාපෘතිය (ADF) | XDR | 37,296,000 | 7,445,437,750 | 8,321,751 | 1,702,541,595 | | 38,568,842 | 45,617,751 | 9,186,548,187 |
| 2013042 | | මහ කොළඹ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 1 | USD | 15,720,508 | 2,259,652,791 | 9,135,713 | 1,347,486,946 | | 116,322,136 | 24,856,221 | 3,723,461,873 |
| 2013043 | | මහ කොළඹ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 1 | XDR | 1,360,206 | 374,383,927 | 640,703 | 128,768,277 | | (100,207,137) | 2,000,909 | 402,945,067 |
| 2014005 | | නිපුණතා අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන (ප්‍රතිඵල මත පදනම් ක්‍රියා) | USD | 29,000,000 | 4,138,241,686 | 9,000,000 | 1,341,839,700 | | 212,318,614 | 38,000,000 | 5,692,400,000 |
| 2014006 | | නිපුණතා අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන (ප්‍රතිඵල මත පදනම් ක්‍රියා) | XDR | 18,908,000 | 3,822,664,265 | 5,868,000 | 1,181,795,956 | | (15,044,565) | 24,776,000 | 4,989,415,656 |
| 2014017 | | දකුණු මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතිය | USD | 3,919,478 | 563,617,481 | 8,412,433 | 1,224,975,946 | | 58,726,862 | 12,331,911 | 1,847,320,289 |
| 2014018 | | දකුණු මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතිය | XDR | 1,255,594 | 250,951,134 | 1,257,509 | 254,609,347 | | 530,785 | 2,513,103 | 506,091,266 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | | |
|---|---------|--|-------------------------------|------------|--------------------------------|------------|---------------------|-----------|------------------------------|------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2014029 | | මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - 2 | USD | 161,277 | 23,233,886 | 6,326,245 | 937,190,717 | | 11,406,145 | 6,487,522 | 971,830,748 |
| 2014030 | | මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතිය | XDR | 226,734 | 45,263,211 | 698,941 | 141,364,596 | | (214,436) | 925,675 | 186,413,371 |
| 2014036 | | බරින බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | | 229,257 | 691,263 | 138,066,506 | | 273,617 | 691,263 | 138,569,380 |
| 2014037 | | බරින බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | USD | - | - | 1,907,096 | 274,056,003 | | 11,626,981 | 1,907,096 | 285,682,984 |
| 2014041 | | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන | XDR | 22,327,517 | 4,457,264,546 | 22,321,280 | 4,483,066,356 | | 51,088,469 | 44,648,797 | 8,991,419,371 |
| 2015009 | | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 2 (ADF) | XDR | 5,747,000 | 1,118,303,265 | 69,145 | 13,940,183 | | 39,017,674 | 5,816,145 | 1,171,261,122 |
| 2015010 | | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 2 (OCR) | USD | 9,082,398 | 1,288,157,382 | 64,226,120 | 9,312,532,800 | | 380,925,797 | 73,308,518 | 10,981,615,979 |
| 2015024 | | මහවැලි ජල ආරක්ෂණ ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 1 | XDR | | | 6,652,419 | 1,311,150,206 | | 28,520,617 | 6,652,419 | 1,339,670,823 |
| 2015025 | | මහවැලි ජල ආරක්ෂණ ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 1 | USD | 6,704,242 | 960,190,919 | | | | 44,104,527 | 6,704,242 | 1,004,295,446 |
| 2015036 | | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 3 | USD | - | - | 113,750 | 16,522,188 | | 517,563 | 113,750 | 17,039,750 |
| 2015037 | | ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - ට්‍රැන්ෂ් 3 | XDR | - | - | 16,862,882 | 3,401,404,102 | | (5,540,140) | 16,862,882 | 3,395,863,962 |
| 2016014 | | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය මාලාව | USD | - | - | 12,500,000 | 1,821,875,000 | | 50,625,000 | 12,500,000 | 1,872,500,000 |
| පුළුල්පිය ජාත්‍යන්තර මංකු | | | | | | | | | | | |
| 2002075 | | ඩීඑෆ්සී හෝලිස ණය | EUR | 14,749,419 | 2,321,170,649 | | | 4,124,385 | 13,490,720 | 10,609,318 | 1,674,937,618 |
| 2006073 | | පශ්චාත් ප්‍රනාම ණය මාලාව (කොන්ත්‍රාත් අ) | EUR | 39,552,754 | 6,401,697,310 | | | 7,358,077 | (120,643,077) | 32,194,677 | 5,082,709,013 |
| 2006074 | | පශ්චාත් ප්‍රනාම ණය මාලාව (කොන්ත්‍රාත් අ) | EUR | 600,000 | 94,424,220 | | | 600,000 | (613,080) | - | - |
| 2006093 | | ඩීඑෆ්සී හෝලිස ණය ii | EUR | 44,000,000 | 6,924,442,800 | | | 2,500,000 | 27,264,050 | 41,500,000 | 6,551,779,300 |
| 2013047 | | ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ බරින බලශක්ති අංශයන් හා සිදුකරනු ලබන ආයෝජන ණය | EUR | 43,125,351 | 6,806,145,905 | 46,874,649 | 7,357,487,094 | | 45,045,001 | 90,000,000 | 14,208,678,000 |

ඉලික්ට්‍රික් සහ සංවිච්චනය සඳහා ශ්‍රී ජාත්‍යන්තර මංකු IBRD

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය සේෂ පිළිබඳ ප්‍රකාශනය | 2016.01.01. දිනට සේෂය (8343) | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | 2016.12.31 දිනට සේෂය (8343) | | | | | |
|--|------------------------------|--------------------------------|-----------------------------|---------------------|----------------|--------------|-------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | විදේශ විනිමය වටහාකම | | | | |
| 20120111 | USD | 71,553,396 | 10,308,146,800 | 11,762,000 | 1,692,551,800 | 479,947,721 | 83,315,396 | 12,480,646,321 |
| 2014013 | USD | 510,000 | 73,471,773 | 101,490,000 | 14,778,973,800 | 427,154,427 | 102,000,000 | 15,279,600,000 |
| ආසියානු සංවර්ධන බැංකුව | | | | | | | | |
| 1968001 | USD | 160,215 | 23,081,011 | 64,086 | 8,855,445 | 174,592 | 96,129 | 14,400,158 |
| 1968002 | USD | 67,799 | 9,767,344 | 22,600 | 3,090,004 | 93,584 | 45,199 | 6,770,924 |
| 1969001 | USD | 274,811 | 39,589,846 | 77,723 | 11,072,278 | 4,907,654 | 197,088 | 33,425,222 |
| 1970016 | USD | 1,854,955 | 267,229,033 | 318,315 | 63,264,531 | 8,336,074 | 1,536,640 | 212,300,576 |
| 1973001 | USD | 1,350,000 | 194,484,105 | 180,000 | 26,056,161 | 6,838,056 | 1,170,000 | 175,266,000 |
| 1974001 | USD | 1,055,514 | 152,059,772 | 124,000 | 18,209,400 | 5,690,422 | 931,514 | 139,540,794 |
| 1974002 | USD | 3,825,000 | 551,038,298 | 450,000 | 65,445,008 | 19,981,710 | 3,375,000 | 505,575,000 |
| 1975001 | USD | 1,183,595 | 170,511,435 | 124,589 | 18,296,260 | 6,423,951 | 1,059,006 | 158,639,126 |
| 1975002 | USD | 6,198,517 | 892,972,618 | 619,852 | 89,768,101 | 32,479,547 | 5,578,665 | 835,684,064 |
| 1977001 | USD | 1,330,620 | 191,692,167 | 126,724 | 18,344,116 | 6,995,559 | 1,203,896 | 180,343,610 |
| 1977002 | USD | 3,732,794 | 537,754,880 | 339,340 | 49,351,353 | 19,935,873 | 3,393,454 | 508,339,400 |
| 1977003 | USD | 3,174,000 | 457,253,740 | 276,000 | 39,888,486 | 16,755,146 | 2,898,000 | 434,120,400 |
| 1977005 | USD | 2,602,452 | 374,915,212 | 226,300 | 32,855,637 | 13,887,986 | 2,376,152 | 355,947,561 |
| 1978001 | USD | 6,062,243 | 873,340,612 | 484,976 | 70,235,146 | 32,369,071 | 5,577,267 | 835,474,537 |
| 1979001 | USD | 6,938,206 | 999,533,951 | 513,938 | 74,399,875 | 37,221,308 | 6,424,268 | 962,355,384 |
| 1979002 | USD | 6,056,563 | 872,522,445 | 448,630 | 64,938,520 | 32,484,489 | 5,607,933 | 840,068,414 |
| 1979003 | USD | 3,223,633 | 464,403,957 | 238,786 | 34,565,814 | 17,291,909 | 2,984,847 | 447,130,052 |
| 1979004 | USD | 6,106,785 | 879,757,530 | 452,350 | 65,510,186 | 32,787,058 | 5,654,435 | 847,034,402 |
| 1979074 | DKK | 415,530 | 8,763,569 | 325,573 | 325,573 | 325,573 | 415,530 | 9,089,142 |
| 1979077 | GBP | 409,093 | 87,370,867 | 1,549,036 | 224,077,584 | (11,361,102) | 409,093 | 76,009,765 |
| 1980003 | USD | 22,461,047 | 3,235,790,081 | 334,198 | 48,343,796 | 26,085,533 | 4,511,750 | 3,132,619,237 |
| 1980004 | USD | 4,845,948 | 698,118,474 | 900,000 | 130,190,535 | 70,247,520 | 12,150,000 | 1,820,070,000 |
| 1980005 | USD | 13,050,000 | 1,880,013,015 | 900,000 | 130,190,535 | 70,247,520 | 12,150,000 | 1,820,070,000 |
| 1980006 | USD | 13,050,000 | 1,880,013,015 | 900,000 | 130,190,535 | 70,247,520 | 12,150,000 | 1,820,070,000 |
| 1980007 | USD | 8,241,366 | 1,187,270,100 | 568,366 | 82,217,637 | 44,362,894 | 7,673,000 | 1,149,415,357 |
| 1980110 | DKK | 118,440 | 2,497,911 | 92,562 | 118,440 | 92,562 | 118,440 | 2,590,473 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|-----|---------------|-----------|-----------------------------|------------|---------------|
| | | | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | |
| 1980120 | | මහවැලි ගඟ සහායක ව්‍යාපෘතිය | GBP | 116,550 | 24,891,756 | | | | | 116,550 | 21,647,686 |
| 1981001 | | දෙවැනි ඉමේස සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 10,279,830 | 2,052,172,741 | | | 685,318 | 139,497,673 | 9,594,512 | 1,932,152,419 |
| 1981002 | | ඉදිකිරීම් කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 4,702,751 | 938,814,837 | | | 303,400 | 61,089,324 | 4,399,351 | 885,945,655 |
| 1981003 | | ඉමේස වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 8,174,625 | 1,631,908,657 | | | 527,584 | 108,121,461 | 7,647,041 | 1,540,009,134 |
| 1981004 | | කුන්වෙල මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 27,431,741 | 5,476,225,896 | | | 1,769,788 | 362,832,509 | 25,661,953 | 5,167,829,765 |
| 1982001 | | දෙවැනි කුඩා සහ මධ්‍යම කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 12,726,656 | 2,540,635,132 | | | 795,414 | 159,940,483 | 11,931,242 | 2,402,725,514 |
| 1982002 | | හත්වන බලශක්ති ව්‍යාපෘතිය | XDR | 14,422,232 | 2,879,124,522 | | | 901,388 | 185,636,705 | 13,520,844 | 2,722,841,011 |
| 1982003 | | නේ පුනරුත්ථාපන සහ විවිධාංගීකරණ ව්‍යාපෘතිය | XDR | 6,143,200 | 1,226,373,254 | | | 372,314 | 74,965,098 | 5,770,886 | 1,162,146,890 |
| 1983001 | | වන සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය | XDR | 2,330,224 | 465,184,933 | | | 137,068 | 28,018,273 | 2,193,156 | 441,659,934 |
| 1983002 | | කුන්වෙලි ඉමේස සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 1,263,281 | 252,190,121 | | | 72,186 | 14,700,922 | 1,191,095 | 239,863,975 |
| 1983003 | | කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 12,127,500 | 2,421,024,952 | | | 693,000 | 141,657,149 | 11,434,500 | 2,302,691,045 |
| 1985005 | | විශාල වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 6,319,346 | 1,261,537,265 | | | 332,596 | 68,496,614 | 5,986,750 | 1,205,617,605 |
| 1985006 | | හතරවන රැන් චෝච ව්‍යාපෘතිය | XDR | 33,052,500 | 6,598,303,628 | | | 1,695,000 | 341,286,764 | 31,357,500 | 6,314,804,708 |
| 1986007 | | දෙවැනි කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 10,504,622 | 2,097,048,169 | | | 512,420 | 103,500,472 | 9,992,202 | 2,012,239,605 |
| 1986008 | | නාගරික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 5,406,302 | 1,079,265,383 | | | 263,720 | 54,066,471 | 5,142,582 | 1,035,618,213 |
| 1986012 | | ජලපොදුම් සහ සනීපාරක්ෂක පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 19,741,500 | 3,941,015,387 | | | 963,000 | 194,510,274 | 18,778,500 | 3,781,633,109 |
| 1986013 | | දෙවැනි වාණිජීය පුද්ගල ව්‍යාපෘතිය | XDR | 6,150,039 | 1,227,738,436 | | | 299,998 | 60,404,333 | 5,850,041 | 1,178,087,107 |
| 1986014 | | නවවන බලශක්ති ව්‍යාපෘතිය | XDR | 21,301,259 | 4,252,391,627 | | | 1,014,344 | 204,329,544 | 20,286,915 | 4,085,399,222 |
| 1987005 | | කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 7,708,236 | 1,538,803,764 | | | 367,056 | 75,593,493 | 7,341,180 | 1,478,374,214 |
| 1988001 | | කුන්වෙලි කුඩා සහ මධ්‍යම කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 7,223,427 | 1,442,019,985 | | | 601,950 | 122,589,143 | 6,621,477 | 1,333,439,690 |
| 1988007 | | හර්දි ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 15,962,001 | 3,186,510,149 | | | 1,330,158 | 268,670,194 | 14,631,843 | 2,946,575,103 |
| 1988014 | | සෞඛ්‍ය සහ පවුල් සැලසුම් ව්‍යාපෘතිය | XDR | 4,018,785 | 802,274,063 | | | 321,496 | 64,936,941 | 3,697,289 | 744,563,750 |
| 1988045 | | ව්‍යාප්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය | XDR | 6,853,469 | 1,368,164,806 | | | 548,276 | 110,742,800 | 6,305,193 | 1,269,746,007 |
| 1988085 | | දෙවැනි කුඩා රටේ ඉඩම්ගිනි පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 4,646,433 | 927,571,988 | | | 371,710 | 75,079,352 | 4,274,723 | 860,847,913 |
| 1988086 | | කුන්වෙලි කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 14,947,831 | 2,984,050,473 | | | 1,195,824 | 240,397,000 | 13,752,007 | 2,769,392,944 |
| 1989069 | | වන ආංශ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 4,288,222 | 856,062,055 | | | 317,640 | 64,688,455 | 3,970,582 | 799,599,783 |
| 1990003 | | පොදු අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 21,560,000 | 4,304,044,360 | | | 1,540,000 | 317,155,906 | 20,020,000 | 4,031,647,620 |
| 1990048 | | කුන්වෙල මාර්ග ව්‍යාපෘතිය | XDR | 16,251,911 | 3,244,385,219 | | | 1,083,458 | 220,649,866 | 15,168,453 | 3,054,638,207 |
| 1991009 | | දළිඳු බව පිදුරැකීමේ ව්‍යාපෘතිය | XDR | 16,314,887 | 3,256,957,137 | | | 1,052,568 | 211,598,186 | 15,262,319 | 3,073,540,992 |
| 1991022 | | දෙවන විදුලිසංදේශ ව්‍යාපෘතිය | XDR | 21,399,651 | 4,272,033,662 | | | 1,380,620 | 277,546,618 | 20,019,031 | 4,031,452,413 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|-----|---------------------|-------------|-----------------------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 1991023 | | සිව්‍යානි කුඩා සහ මධ්‍යම කර්මාන්ත ව්‍යාපෘතිය | XDR | 20,307,177 | 4,053,942,024 | | 1,310,140 | 263,377,993 | 18,997,037 | 3,825,642,280 |
| 1991030 | | දෙවැනි බලකොටු ව්‍යාපෘති සහ සම්පූර්ණ ව්‍යාපෘතිය | XDR | 19,742,499 | 3,941,214,865 | | 1,273,708 | 262,314,295 | 18,468,791 | 3,719,263,649 |
| 1991043 | | ජාතික වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 10,877,703 | 2,171,526,783 | | 701,780 | 141,079,128 | 10,175,923 | 2,049,237,606 |
| 1992023 | | දෙවන කෘෂිකාර්මික ව්‍යාපෘති ව්‍යාපෘතිය | XDR | 3,730,024 | 744,628,426 | | 226,058 | 45,660,025 | 3,503,966 | 705,632,183 |
| 1992041 | | පුනරුත්ථාපන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය | XDR | 11,323,188 | 2,260,459,377 | | 666,068 | 134,112,207 | 10,657,120 | 2,146,141,517 |
| 1993013 | | පෞද්ගලික මූල්‍ය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 27,583,861 | 5,506,593,689 | | 1,576,218 | 319,430,138 | 26,007,643 | 5,237,445,089 |
| 1993017 | | කොළඹ නගරික ප්‍රවාහන ව්‍යාපෘතිය | XDR | 7,021,379 | 1,401,684,893 | | 401,220 | 82,255,987 | 6,620,159 | 1,333,174,221 |
| 1995023 | | කොළඹ පාරිසරික අභිවෘද්ධි ව්‍යාපෘතිය | XDR | 13,801,485 | 2,755,204,221 | | 707,764 | 144,675,081 | 13,093,721 | 2,636,826,596 |
| 1996011 | | විදුලිසංදේශ, නියාමනය සහ රජය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය | XDR | 6,119,934 | 1,221,728,466 | | 226,663 | 45,832,009 | 5,893,271 | 1,186,792,729 |
| 1996033 | | ගුරු අධ්‍යාපන සහ ගුරු සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 35,202,291 | 7,027,468,469 | | 1,303,788 | 268,111,436 | 33,898,503 | 6,826,514,346 |
| 1996035 | | පෞද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 31,992,199 | 6,386,634,608 | | 1,184,893 | 243,661,829 | 30,807,306 | 6,204,006,019 |
| 1997002 | | සෞඛ්‍ය සේවා ව්‍යාපෘතිය | XDR | 8,202,234 | 1,637,420,191 | | 200,052 | 40,407,238 | 8,002,182 | 1,611,487,429 |
| 1997022 | | පරිසර ක්‍රියාකාරකම් 1 ව්‍යාපෘතිය | XDR | 8,646,380 | 1,726,085,462 | | 208,346 | 41,883,883 | 8,438,034 | 1,699,259,701 |
| 1997023 | | බලශක්ති සේවා බෙදාහැරීමේ ව්‍යාපෘතිය | XDR | 14,018,196 | 2,798,466,433 | | 337,786 | 67,905,261 | 13,680,410 | 2,754,974,594 |
| 1997064 | | දෙවන පොදු අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 41,838,565 | 8,352,274,643 | | 996,154 | 201,206,841 | 40,842,411 | 8,224,885,644 |
| 1998017 | | මහවැලි ප්‍රතිව්‍යුහගතකිරීමේ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 35,400,022 | 7,066,941,874 | | 832,940 | 167,711,738 | 34,567,082 | 6,961,153,623 |
| 1999001 | | 2000 වර්ෂයේ දේශීය සහායක ව්‍යාපෘතිය | XDR | 9,490,341 | 1,894,566,284 | | 218,166 | 44,066,247 | 9,272,175 | 1,867,239,894 |
| 1999058 | | උතුරු නැගෙනහිර වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය | XDR | 16,414,801 | 3,276,903,049 | | 373,062 | 76,830,400 | 16,041,739 | 3,230,501,351 |
| 2000036 | | නීතිය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය | XDR | 10,508,086 | 2,097,739,674 | | 236,137 | 48,631,276 | 10,271,949 | 2,068,575,368 |
| 2001020 | | දුරස්ථ අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 955,300 | 190,707,461 | | 21,228 | 4,339,246 | 934,072 | 188,104,319 |
| 2001021 | | බිම් ටැක්සියම් සහ ඒ ආශ්‍රිත සේවා ව්‍යාපෘතිය | XDR | 2,892,846 | 577,501,787 | | 64,284 | 13,140,388 | 2,828,562 | 569,618,692 |
| 2001022 | | ශ්‍රී ලංකා මහ බැංකු නගයවිදුලිමේ ව්‍යාපෘතිය | XDR | 21,509,552 | 4,293,973,371 | | 472,736 | 95,034,316 | 21,036,816 | 4,236,415,039 |
| 2001024 | | මහවැලි ගඟ කාර්මික ආධාර ව්‍යාපෘතිය | EUR | 287,965 | 45,318,168 | | 1,592 | 2,700,252 | 286,373 | 42,891,789 |
| 2001025 | | ජල සැපයුම | EUR | 1,475,240 | 232,163,952 | | 150,111 | 25,231,648 | 1,325,129 | 208,782,671 |
| 2002022 | | ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රතිසංස්කරණ බලකොටු ව්‍යාපෘතිය | XDR | 55,141,713 | 11,007,995,300 | | 1,185,843 | 242,399,975 | 53,955,870 | 10,865,686,988 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු විවිධාදි ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | 2016.12.31 දිනට හේතූය (8343) | |
|---|--|-----|-------------------------------|----------------|--------------------------------|--------------|------------------------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 2003020 | අර්ථනීති ප්‍රතිසංස්කරණ අනුග්‍රහ ව්‍යාපෘතිය | XDR | 10,199,822 | 2,036,200,643 | 217,017 | 43,716,020 | 9,982,805 | 2,010,347,135 |
| 2003022 | උපාධි අපේක්ෂිත අධ්‍යාපනයේ අදාළවිය සහ ගුණවිය ඉහළ නැංවීම | XDR | 27,273,019 | 5,444,540,096 | 574,169 | 116,873,065 | 26,698,850 | 5,376,641,188 |
| 2004020 | දෙවන උතුරු නැගෙනහිර වාර කාණ්ඩවල ව්‍යාපෘතිය (සැලි ප්‍රවෘත්ති ලංකා) | XDR | 40,554,795 | 8,095,994,359 | 836,181 | 168,440,442 | 39,718,614 | 7,998,574,216 |
| 2004021 | ජාති ලංකා සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 29,205,690 | 5,830,361,037 | 596,035 | 121,323,858 | 28,609,655 | 5,761,440,964 |
| 2005020 | උතුරු නැගෙනහිර නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය | XDR | 50,078,000 | 9,997,121,217 | 1,022,000 | 206,428,610 | 49,056,000 | 9,878,946,335 |
| 2005021 | සුනාමි හදිසි ප්‍රතිසාධන ව්‍යාපෘතිය II | XDR | 29,715,475 | 5,932,130,050 | 600,311 | 121,253,792 | 29,115,164 | 5,863,240,894 |
| 2006020 | මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය | XDR | 68,725,728 | 13,719,784,286 | 1,374,515 | 276,319,239 | 67,351,213 | 13,563,254,696 |
| 2007021 | පුනරුත්ථාපන නිවාස ව්‍යාපෘතිය | XDR | 15,707,530 | 3,135,709,926 | | | 15,707,530 | 3,163,198,103 |
| 2008020 | ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය සඳහා පුනර්විවන බලකෝණි | XDR | 26,299,953 | 5,250,286,014 | | | 26,299,953 | 5,296,310,932 |
| 2008031 | මෙලි සුරක්ෂිතතාව සහ ජල සම්පත් සැලසුම්කරණය | XDR | 41,100,000 | 8,204,834,100 | | | 41,100,000 | 8,276,759,100 |
| 2008033 | රාජ්‍ය අංශ හැකියා සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 9,046,808 | 1,806,023,394 | | | 9,046,808 | 1,821,855,308 |
| 2008034 | උතුරු නැගෙනහිර නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය - අතිරේක මූල්‍ය අවශ්‍යතා | XDR | 26,194,875 | 5,229,309,005 | | | 26,194,875 | 5,275,150,036 |
| 2008035 | අධ්‍යාපන අංශ සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක මූල්‍ය අවශ්‍යතා | XDR | 5,829,875 | 1,163,823,856 | | | 5,829,875 | 1,174,026,138 |
| 2008036 | මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය - අතිරේක මූල්‍ය අවශ්‍යතා | XDR | 59,589,686 | 11,895,948,701 | | | 59,589,686 | 12,000,230,653 |
| 2009014 | සෞඛ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක මූල්‍ය අවශ්‍යතා | XDR | 15,417,553 | 3,077,821,505 | | | 15,417,553 | 3,104,802,223 |
| 2009020 | දෙවන පුජා සංවර්ධන විවේචනා ව්‍යාපෘතිය | XDR | 48,336,259 | 9,649,415,752 | (24,402,198) | (24,402,198) | 48,213,880 | 9,709,359,330 |
| 2010001 | පළාත් මාර්ග ව්‍යාපෘතිය | XDR | 62,947,162 | 12,574,444,191 | | | 62,947,162 | 12,676,362,425 |
| 2010002 | පුජා විවේචනා වැඩිදියුණු කිරීම සඳහා හදිසි අතිරේක මූල්‍යයන් | XDR | 7,597,416 | 1,516,679,741 | | | 7,597,416 | 1,529,975,219 |
| 2010003 | හදිසි උතුරු පුනරුත්ථාපන ව්‍යාපෘතිය | XDR | 40,895,407 | 8,163,990,945 | | | 40,895,407 | 8,235,557,907 |
| 2010024 | 21 වන සියවස සඳහා උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 24,279,722 | 4,850,347,517 | 18,377 | 2,644,459 | 25,330,360 | 5,105,471,833 |
| 2010042 | සංචාරක සම්පත් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය | XDR | 108,457 | 21,651,467 | | | 108,457 | 21,841,268 |
| 2010043 | උතුරු නැගෙනහිර පළාත් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (පුර නැගීම) | XDR | 32,498,034 | 6,487,615,107 | 454,002 | 92,700,160 | 32,952,036 | 6,635,913,964 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ විවිධ ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|------------|--------------------------------|-------------|---------------------|---------|-----------------------------|-------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2010044 | | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා සංවර්ධන පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය | XDR | 34,907,990 | 6,976,276,633 | (1,050,816) | (209,775,447) | | 51,690,395 | 33,857,174 | 6,818,191,581 |
| 2011037 | | ගැලුම්වලින් විපතට පත් ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා දෙවන හා තුන්වන අතිරේක මූල්‍ය අවශ්‍යතා | XDR | 30,296,196 | 6,048,579,704 | | | | 52,498,587 | 30,296,196 | 6,101,078,291 |
| 2012004 | | ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය | XDR | 7,096,206 | 1,416,622,696 | | | | 12,418,360 | 7,096,206 | 1,429,041,056 |
| 2012012 | | දැනුම් පදනම් කපුරන් ආර්ථිකයක් සඳහා මානව ප්‍රාග්ධන ව්‍යාපෘතිය | XDR | 36,264,000 | 7,255,029,315 | 16,730,904 | 3,343,177,281 | | 73,960,187 | 52,994,904 | 10,672,166,783 |
| 2013030 | | දෙවන සොබාව ආංශ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 52,585,460 | 10,497,687,977 | 15,167,119 | 3,080,081,940 | | 66,312,305 | 67,752,579 | 13,644,082,222 |
| 2014010 | | දේශගුණ ප්‍රනාසර්ගික (විපර්යාස) ඉහළ නැංවීමේ කළමනාකරණ වැඩසටහන | XDR | 12,663,190 | 2,527,965,331 | 12,604,825 | 2,537,070,030 | | 23,462,776 | 25,268,015 | 5,088,498,137 |
| 2014019 | | උපායමාර්ගික නවර සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 6,788,170 | 1,371,714,788 | 7,128,193 | 1,457,501,711 | | (26,725,400) | 13,916,363 | 2,802,491,099 |
| 2014020 | | වෙළු ආරක්ෂණ සහ ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍යයන් | XDR | 11,513,766 | 2,310,675,181 | 17,038,811 | 3,432,144,666 | | 7,126,553 | 28,552,577 | 5,749,946,400 |
| 2014021 | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - (කණ්ඩ 02) | XDR | - | - | - | - | | - | - | - |
| 2014022 | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය - (කණ්ඩ 01) | XDR | 4,680,000 | 934,273,080 | 10,900,758 | 2,224,541,233 | | (21,145,642) | 15,580,758 | 3,137,668,671 |
| 2015028 | | ජල සැපයුම් සහ සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | - | - | 6,922,062 | 1,380,245,301 | | 13,726,448 | 6,922,062 | 1,393,971,749 |
| 2015030 | | මුල් මොඩිය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | - | - | 1,039,775 | 206,584,497 | | 2,806,352 | 1,039,775 | 209,390,849 |
| 2015031 | | උතුරු නැගෙනහිර පළාත් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය අවශ්‍යතා (NELSIP) | XDR | - | - | 14,300,000 | 2,908,951,294 | | (29,202,994) | 14,300,000 | 2,879,748,300 |
| 2016030 | | නරතකාරීත්වය, විනිවිදභාවය සහ ගජය මූල්‍ය තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය සඳහා මූල්‍යයන් | USD | | | 100,000,000 | 14,794,810,000 | | 185,190,000 | 100,000,000 | 14,980,000,000 |
| තාමිකර්ම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අංශුලී මුදල් IFAD | | | | | | | | | | | |
| 1978004 | | කිලි මය වාර්තාව සහ ජනාවාස ව්‍යාපෘතිය | USD | 3,600,000 | 518,624,280 | | | 300,000 | 44,200,965 | 3,300,000 | 494,340,000 |
| 1981006 | | අනුරාධපුරය විසඳි කලාංගීය කාමිකර්ම ව්‍යාපෘතිය | XDR | 1,408,178 | 281,115,905 | | | 93,876 | 19,142,256 | 1,314,302 | 264,675,373 |
| 1982004 | | පොල් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 1,227,665 | 245,080,024 | | | 76,726 | 15,645,199 | 1,150,939 | 231,777,279 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | |
|--|---------|--|-------------------------------|------------|--------------------------------|-------------|---------------------|-------------|------------------------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 1982009 | | කිරිඳි මය වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය | XDR | 1,495,393 | 298,526,776 | | 87,964 | 17,724,893 | 1,407,429 | 283,429,408 |
| 1983004 | | බදුල්ල ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 4,433,237 | 885,011,543 | | 260,780 | 52,547,606 | 4,172,457 | 840,253,571 |
| 1986026 | | කැලේල ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,092,611 | 617,380,987 | | 154,630 | 31,158,203 | 2,937,981 | 591,653,513 |
| 1988088 | | කුඩා ගොවිතම සහ ඉඩම් නැති ජනතාවට ණය ලබාදීමේ ව්‍යාපෘතිය | XDR | 2,346,546 | 468,443,263 | | 104,292 | 21,015,012 | 2,242,254 | 451,547,290 |
| 1991033 | | දෙවන බදුල්ල සමෝධාන ග්‍රාමීය සංවර්ධනය | XDR | 5,685,603 | 1,135,022,553 | | 222,964 | 45,283,584 | 5,462,639 | 1,100,071,644 |
| 1992051 | | වයඹ පළාත් විදුලි කලාපීය සහයෝගීතා සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,071,672 | 613,200,962 | | 113,764 | 23,105,262 | 2,957,908 | 595,666,481 |
| 1995040 | | උතුරු මැද පළාත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,599,360 | 718,543,835 | | 179,968 | 36,551,176 | 3,419,392 | 688,600,580 |
| 1999007 | | මහලේ ප්‍රාදේශීය ආර්ථික අභිවර්ධන ව්‍යාපෘතිය | XDR | 5,977,977 | 1,193,389,535 | | 259,912 | 52,787,657 | 5,718,065 | 1,151,509,656 |
| 2004022 | | විදුලි කලාපයේ ජනතාවගේ ජීවිතාච සහයෝගීතා ව්‍යාපෘතිය | XDR | 14,482,256 | 2,891,107,328 | | 499,390 | 100,892,596 | 13,982,866 | 2,815,883,618 |
| 2007011 | | කුඩා හේ වතු හිමියන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 12,088,360 | 2,413,528,749 | 1,513,114 | 178,620 | 36,397,887 | 13,601,474 | 2,739,078,478 |
| 2008025 | | සුනාමි ව්‍යසනයට පත් වෙරළ ප්‍රදේශ කළමනාකරණය සහ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය | XDR | 10,717,137 | 2,140,916,197 | 306,519,536 | 26,701 | 5,440,936 | 10,538,517 | 2,122,257,086 |
| 2008026 | | සුනාමි ව්‍යසනයට පත් ජනතාවගේ ජීවිතාච සහයෝගීතා ව්‍යාපෘතිය II | XDR | 1,602,039 | 319,816,691 | | 26,701 | 5,440,936 | 1,575,338 | 317,243,186 |
| 2010009 | | ජාතික කෘෂිව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 2,500,535 | 499,302,986 | 9,089,474 | 26,701 | 5,440,936 | 11,590,009 | 2,334,007,798 |
| 2012008 | | ඉරනමඩු වාරිමාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | XDR | 6,224,250 | 1,244,433,868 | 5,701,789 | 247,614 | 247,614 | 11,926,039 | 2,401,677,670 |
| තෝර්කික් සංවර්ධන අරමුදල | | | | | | | | | | |
| 1996008 | | දෙවන බලකොටු දුරස්ථ සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය (අනුරාධපුරය) | EUR | 4,351,296 | 684,779,491 | | 217,565 | 34,472,715 | 4,133,731 | 652,609,449 |
| 1999055 | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 5,401,820 | 1,078,370,721 | | 125,624 | 25,449,931 | 5,276,196 | 1,062,525,675 |
| 1999056 | | දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,145,283 | 627,891,917 | | 73,129 | 14,817,978 | 3,072,154 | 618,673,332 |
| 2000052 | | අධිකාරී ආරක්ෂක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය | XDR | 3,986,486 | 795,826,231 | | 89,584 | 18,148,688 | 3,896,902 | 784,762,074 |
| මිසෙක් අරමුදල (OPEC Fund) | | | | | | | | | | |
| 2000012 | | නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය | USD | 437,694 | 63,055,190 | | 377,204 | 54,554,386 | 0 | 0 |
| 2002070 | | දකුණු පළාත් ග්‍රාමීය ආර්ථික අභිවර්ධන ව්‍යාපෘතිය | USD | 1,810,490 | 260,823,368 | | 301,720 | 43,675,916 | 1,508,770 | 226,013,761 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|-------------|---------------------|-------------|-----------------------------|---------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 2002071 | | ඊසාන ප්‍රජා පුනරුත්ථාපනය සහ සංවර්ධන ව්‍යාපෘතිය | USD | 1,537,169 | 221,448,145 | 256,160 | 37,588,893 | 8,035,941 | 1,281,009 | 191,895,193 |
| 2003076 | | මාර්ග ආයතන සංවර්ධන ව්‍යාපෘතිය | USD | 3,772,947 | 543,539,454 | 503,040 | 72,818,285 | 19,110,933 | 3,269,907 | 489,832,102 |
| 2010037 | | ජාතික මහාමාර්ග ආයතන ව්‍යාපෘතිය | USD | 7,733,340 | 1,114,082,747 | 533,320 | 77,544,728 | 42,024,977 | 7,200,020 | 1,078,562,996 |
| 2010038 | | කළු මහ සංවර්ධන ව්‍යාපෘතිය | USD | 4,788,640 | 689,925,317 | 328,418 | 47,751,995 | 11,514,390 | 8,478,492 | 1,270,078,166 |
| 2012024 | | මාර්ග ජාතික සංවර්ධන ව්‍යාපෘතිය | USD | 26,072,267 | 3,755,380,012 | 860,456,837 | 5,904,396 | 174,267,291 | 31,976,663 | 4,790,104,140 |
| 2013023 | | කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය | USD | 6,142,898 | 884,913,462 | 2,287,197 | 331,221,354 | 46,693,375 | 8,430,095 | 1,262,828,191 |
| ආසියාතික සංවර්ධන බැංකුව | | | | | | | | | | |
| 2001003 | | කොළඹ වරාය කාර්යක්ෂම සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | XDR | 4,324,397 | 863,283,778 | 240,244 | 48,237,551 | 7,424,669 | 4,084,153 | 822,470,896 |
| 2004006 | | කැක්කේ සහාය ණය මහාමාර්ග සැලැස්ම පහසුකම් | XDR | 8,329,638 | 1,662,854,044 | 419,097 | 84,708,561 | 14,887,255 | 7,910,541 | 1,593,032,738 |
| 2004013 | | පෞද්ගලික ආයතන සංවර්ධනය සඳහා මුදල් වෙළඳපොළ වැඩසටහන කැක්කේ සහායන් | XDR | 259,735 | 51,851,147 | 12,368 | 2,496,552 | 460,409 | 247,367 | 49,815,004 |
| ජාත්‍යන්තර සංවර්ධන මණ්ඩලය (IDA) | | | | | | | | | | |
| 1980001 | | මහවැලි ගඟ කාර්මික සහායක ව්‍යාපෘතිය | USD | 808,177 | 116,427,873 | 55,732 | 8,061,977 | 4,350,402 | 752,445 | 112,716,298 |
| ආසියාතික බැංකුව | | | | | | | | | | |
| 2010103 | | සිලෝන් සංවර්ධන මුදල් සහයෝගිතාවය | XDR | 236,381 | 47,188,986 | 236,200 | 47,737,506 | 584,981 | 181 | 36,461 |
| 2010104 | | කැන්කෝන් කඩිමුඩා බලකොටුව ව්‍යාපෘතිය | XDR | 934,559 | 186,567,026 | 933,122 | 191,770,031 | 5,492,542 | 1,437 | 289,537 |
| 2010105 | | කිරිඳි මධ්‍ය වාර්ෂික සහ ජනාවාස ව්‍යාපෘතිය | XDR | 2,169,177 | 433,034,999 | 1,084,200 | 218,660,309 | 4,119,089 | 1,084,977 | 218,493,779 |
| 2010106 | | සෙවණගල සිනි සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,398,399 | 678,425,772 | 1,361,542 | 279,825,355 | 11,583,878 | 2,036,857 | 410,184,295 |
| 2010107 | | දුර්ගා පොහොර (අතිරේක) ව්‍යාපෘතිය | XDR | 365,837 | 73,032,484 | 104,600 | 21,199,564 | 775,327 | 261,237 | 52,608,247 |
| 2010108 | | ග්‍රාමීය ණය ව්‍යාපෘතිය | XDR | 1,128,284 | 224,921,712 | 282,200 | 56,776,772 | 2,240,401 | 846,084 | 170,385,341 |
| 2010109 | | දෙවන පීඨසී ව්‍යාපෘතිය | XDR | 1,968,650 | 393,003,480 | 492,000 | 99,313,064 | 3,678,749 | 1,476,650 | 297,369,165 |
| 2010110 | | මහවැලි ප්‍රදේශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 1,501,087 | 299,663,433 | 333,400 | 67,077,873 | 2,564,349 | 1,167,687 | 235,149,909 |
| 2010111 | | තෙවන නේ සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 2,582,846 | 515,616,124 | 516,400 | 103,885,831 | 4,412,663 | 2,066,446 | 416,142,956 |
| 2010112 | | ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය | XDR | 1,727,848 | 344,932,004 | 432,200 | 86,955,780 | 2,942,645 | 1,295,648 | 260,918,869 |
| 2010113 | | අනුරාධපුරය විසිළි කලාපීය කෘෂිකර්ම ව්‍යාපෘතිය | XDR | 1,895,368 | 378,374,194 | 379,200 | 76,292,530 | 3,245,748 | 1,516,168 | 305,327,412 |
| 2010114 | | ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව | XDR | 2,514,039 | 501,880,216 | 457,000 | 92,248,111 | 4,616,564 | 2,057,039 | 414,248,669 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ විවිධ ප්‍රකාශය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | | |
|--|---------|--|------------------------------|-------------|--------------------------------|-------------|---------------------|-------------|-----------------------------|-------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2010115 | | දෙවන විවර සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 386,193 | 77,096,135 | | 386,100 | 14,123,775 | (62,953,590) | 93 | 18,770 |
| 2010116 | | පොල් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 583,517 | 116,488,053 | | 106,200 | 21,366,737 | 1,001,229 | 477,317 | 96,122,545 |
| 2010117 | | කිරිදි මය වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය | XDR | 2,734,291 | 545,849,341 | | 390,800 | 78,727,812 | 4,813,127 | 2,343,491 | 471,934,656 |
| 2010118 | | පුජා වන ව්‍යාපෘතිය | XDR | 2,054,500 | 410,141,852 | | 342,400 | 69,326,952 | 3,969,472 | 1,712,100 | 344,784,372 |
| 2010119 | | පොඬු සහ ජනගහන ව්‍යාපෘති | XDR | 1,750,443 | 349,442,768 | | 269,400 | 54,201,496 | 3,012,731 | 1,481,043 | 298,254,003 |
| 2010120 | | කාර්මික අධ්‍යාපන ව්‍යාපෘතිය | XDR | 3,593,208 | 717,315,658 | | 552,800 | 111,927,392 | 6,892,089 | 3,040,408 | 612,280,355 |
| 2010121 | | පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය | XDR | 3,452,845 | 689,294,901 | | 493,400 | 99,396,886 | 6,077,979 | 2,959,445 | 595,975,994 |
| ජාත්‍යන්තර සංවර්ධන මණ්ඩලය (IDA) | | | | | | | | | | | |
| 2011010 | | දෙවන මාර්ග ආල සංවර්ධන ව්‍යාපෘතිය - අතිරේක ප්‍රතිපාදන | XDR | 53,619,521 | 10,704,118,591 | (1,771,333) | | | 89,567,080 | 51,848,188 | 10,441,239,877 |
| පාකිස්තානය | | | | | | | | | | | |
| 1991003 | | පාකිස්තානේ ණය මාරුව (පාකිස්තානය) | USD | 1,440,000 | 207,449,712 | | 160,000 | 23,219,080 | 7,513,368 | 1,280,000 | 191,744,000 |
| පාකිස්තානය | | | | | | | | | | | |
| 2006071 | | පාකිස්තානේ ණය මාරුව | USD | 23,475,699 | 3,381,963,234 | | 3,759,839 | 546,611,958 | 118,084,632 | 19,715,860 | 2,953,435,908 |
| රුසියාව | | | | | | | | | | | |
| 2010018 | | රුසියාවේ ණය මාරුව (රුසියාව) | USD | 165,274,270 | 23,809,791,448 | | | | 948,294,179 | 165,274,270 | 24,758,085,627 |
| ජීවී සෙවනස්ථ වස්ථුවේ ගනුදීම | | | | | | | | | | | |
| 2001072 | | සුක්ෂම (අඹුක) සෞඛ්‍ය විද්‍යා ආයතනය - කොළඹ විශ්වවිද්‍යාලය | SEK | 1,997,951 | 68,123,298 | | 998,976 | 16,606,322 | (43,279,972) | 499,487 | 8,237,004 |
| 2004076 | | හතරවන මුළුමන විද්‍යාල සේවනා ක්‍රමය - සුළුසි කොටස | USD | 3,234,729 | 466,002,517 | | 939,340 | 138,390,252 | 16,236,990 | 2,295,389 | 343,849,255 |
| 2007029 | | රජමල්ගල, ජා අල අපවිත්‍ර ජල පරිමුද්‍රණ ව්‍යාපෘතිය | USD | 88,932,763 | 12,812,138,640 | 3,472,697 | | 501,504,340 | 528,694,822 | 92,405,460 | 13,842,337,802 |
| 2009026 | | හතරවන මුළුමන විද්‍යාල සේවනා ක්‍රමය - සුළුසි කොටස (ජීවීසේව) | EUR | 7,861,522 | 1,237,196,740 | | 2,246,151 | 355,947,681 | 5,273,014 | 5,615,371 | 886,522,073 |
| ජීවීසේවනා සහ සංවර්ධන ආයතන | | | | | | | | | | | |
| 2011036 | | යාපනය හා කිලිනොච්චි ජලසම්පාදන හා සම්පාදක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම (ප්‍රංශය) | EUR | 752,220 | 118,501,461 | | 752,220 | 117,372,811 | (1,128,650) | (0) | 0 |
| මිසිරියාව සහ සංවර්ධන ආයතන | | | | | | | | | | | |
| 2011036 | | මිසිරියාවේ සංවර්ධන ආයතනය | EUR | 752,220 | 118,501,461 | | 752,220 | 117,372,811 | (1,128,650) | (0) | 0 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ගේ පිළිබඳ ප්‍රකාශය | ණය අංකය | විදේශ වලින් | 2016.01.01. දිනට ගේණය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ගේණය (8343) | | |
|--|---|-------------|------------------------------|----------------|--------------------------------|---------------|---------------|---------------|-----------------------------|----------------|--|
| | | | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | විදේශ වටිනාකම | රු. | |
| | 2010023 | USD | 80,760,189 | 11,686,437,731 | 5,188,798 | 695,547,861 | 11,312,564 | 1,661,249,962 | 74,636,424 | 11,180,536,269 | |
| | මිසිට්‍රියා බැංකුව | | | | | | | | | | |
| | 2003070 | EUR | 6,928,349 | 1,090,339,843 | | | 1,732,087 | 275,151,655 | 5,196,262 | 820,355,611 | |
| | 2003071 | EUR | 8,676,375 | 1,365,433,157 | | | 1,735,275 | 283,295,601 | 6,941,100 | 1,095,820,546 | |
| | 2004073 | EUR | 5,241,116 | 824,813,795 | | | 952,930 | 152,914,365 | 4,288,186 | 676,993,890 | |
| | 2006089 | EUR | 9,670,833 | 1,521,934,822 | | | 879,167 | 142,901,112 | 8,791,666 | 1,387,977,340 | |
| | 2007003 | EUR | 8,681,468 | 1,366,234,804 | | | 789,224 | 127,389,026 | 7,892,244 | 1,245,981,708 | |
| | 2008021 | EUR | 10,019,763 | 1,576,847,239 | | | 1,335,968 | 217,150,375 | 8,683,795 | 1,370,947,189 | |
| | 2008023 | EUR | 6,500,000 | 1,022,929,047 | | | 1,000,000 | 159,635,800 | 5,500,000 | 868,308,097 | |
| | මරංගෝ | | | | | | | | | | |
| | 2012015 | EUR | 6,541,762 | 1,029,501,359 | | | 1,006,425 | 166,684,159 | 5,535,337 | 873,886,970 | |
| | 2012016 | EUR | - | - | | | - | - | - | - | |
| | 2013003 | EUR | 21,930,000 | 3,458,079,655 | | | 2,193,000 | 347,072,075 | 19,737,000 | 3,115,963,085 | |
| | 2015033 | EUR | | | 6,572,164 | 1,074,960,992 | | | 6,572,164 | 1,037,575,159 | |
| | විවිධ පැවරුම් | | | | | | | | | | |
| | 2004070 | EUR | 3,397,298 | 534,645,355 | | | 2,264,866 | 368,989,079 | 1,132,432 | 178,781,810 | |
| | 2013032 | EUR | 3,967,669 | 625,473,237 | 162,408 | 24,570,837 | 152,966 | 24,860,401 | 3,977,111 | 627,883,214 | |
| | සීමාසහිත ජාත්‍යන්තර සිටි බැංකුව - හොංකොං | | | | | | | | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය.....

| සටහන් - 30 (1) - විදේශීය ණය සේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය | 2016.01.01. දිනට සේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට සේෂය (8343) | |
|--|---|------------------------------|------------|--------------------------------|------------|---------------------|-----------|-----------------------------|------------|
| | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. |
| 2004078 | නිරසාර ජල සහායක කළමනාකරණ ව්‍යාපෘතිය - ඕස්ට්‍රේලියා අපනයන | USD | 1,398,255 | 201,435,888 | | | 1,398,255 | 205,435,179 | (0) |
| කැල්කෝන් | | | | | | | | | |
| ආයුර්වේද | | | | | | | | | |
| සියලුම | | | | | | | | | |
| 2008042 | නව ලක්ෂ්‍යය හා විලෙසුල්වන්ද ජලපිදි බලගාර නවීකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකාව) | USD | 40,592,787 | 5,851,803,380 | 300,688 | 39,394,862 | 5,452,463 | 800,110,854 | 35,441,012 |
| වෙරළබඩ | | | | | | | | | |
| වැංගු | | | | | | | | | |
| 2006085 | ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර පද්ධතිය (නොද්වේස) | EUR | 6,049,326 | 952,004,737 | | | 2,016,442 | 325,696,086 | 4,032,884 |
| 2008039 | ශ්‍රී ලංකා ආධුනිකත්ව හා කාර්මික අධ්‍යාපන ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන (නොද්වේස) | EUR | 3,366,177 | 529,747,709 | | | 961,765 | 152,411,044 | 2,404,412 |
| 2009031 | ආපදා ප්‍රතිචාර ජල ව්‍යාපෘතිය (නොද්වේස) | EUR | 13,782,379 | 2,168,984,047 | | | 2,120,366 | 337,013,632 | 11,662,013 |
| 2011026 | කිරි වෙළඳාම ආනයනය කිරීම (නොද්වේස) / ඕස්ට්‍රේලියා | USD | 7,549,150 | 1,087,547,854 | | | 1,270,060 | 183,951,138 | 6,279,090 |
| 2012010 | හම්බන්තොට රෝහල් සංවර්ධනය (නොද්වේස) | EUR | 42,204,783 | 6,659,951,034 | | | 4,220,478 | 670,446,408 | 37,984,305 |
| 2013001 | ජාතික රුබර් පාරවිලයනය කිරීමේ සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | USD | 26,352,746 | 3,796,437,202 | | | 2,773,973 | 407,191,535 | 23,578,773 |
| 2013002 | ජාතික රුබර් පාරවිලයනය කිරීමේ සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | USD | 2,447,623 | 352,610,267 | | | 2,447,623 | 352,208,122 | (0) |
| 2013024 | ජාතික රුබර් පාරවිලයනය සේවාව යටතේ පවතින පර්යන්ත ලේ බැංකුව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | EUR | 18,502,958 | 2,916,803,916 | | | 1,850,296 | 294,876,639 | 16,652,662 |
| 2014032 | ශ්‍රී ලංකා කිරි පවිටි සංවර්ධන ව්‍යාපෘතිය අදියර - 2 | USD | 11,787,357 | 1,735,375,783 | 4,804,011 | 654,764,898 | 1,763,520 | 256,275,952 | 14,827,848 |
| 2014033 | ශ්‍රී ලංකා කිරි පවිටි සංවර්ධන ව්‍යාපෘතිය අදියර - 2 | USD | 3,112,094 | 448,240,812 | | | | 17,950,869 | 3,112,094 |
| 2014035 | ශ්‍රී ලංකා කිරි පවිටි සංවර්ධන ව්‍යාපෘතිය | EUR | 31,226,791 | 4,930,103,584 | 43,136,495 | 6,917,798,171 | | (147,350,515) | 74,363,286 |
| වෙරළබඩ | | | | | | | | | |
| වැංගු | | | | | | | | | |
| 2006072 | නුවර දකුණු නගර ජලසම්පාදන ව්‍යාපෘතිය | EUR | 16,262,400 | 2,559,274,061 | | | 2,194,340 | 343,319,887 | 12,017,668 |
| වෙරළබඩ | | | | | | | | | |
| වැංගු | | | | | | | | | |
| 2014028 | වංගේ පාලම් 537 ක් ඉදිකිරීම | GBP | 43,952,238 | 9,386,879,132 | 26,587,841 | 5,223,591,358 | | (1,627,970,997) | 70,540,079 |



මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ විවිධද ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|--|---------|--|------------------------------|-------------------------|--------------------------------|-------------------------|-------------------------|-------------------------|-----------------------------|-------------------------|
| | | | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම රු. |
| අපනයන සංවර්ධන බැංකුව - ඉරානය | | | | | | | | | | |
| 2008027 | | රු. මය ජල විදුලි සහ වාරිමාර්ග ව්‍යාපෘතිය | USD | 50,619,304 | 7,292,333,358 | | | | | 7,582,771,739 |
| 2010005 | | ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය - 8 (ඉරානය) | EUR | 31,736,371 | 4,994,470,122 | | | | | 5,010,354,176 |
| අපනයන මූල්‍ය සහ රක්ෂණ සංස්ථාව | | | | | | | | | | |
| 2015034 | | සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ ඊට අදාළ උපකරණ | USD | - | 405,306,147 | 2,773,837 | | | | 415,520,736 |
| අපනයන ආනයන බැංකුව - ඇමරිකා එක්සත් ජනපදය | | | | | | | | | | |
| 2013025 | | බදුදල, හැලිඇල සහ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය | USD | 20,049,284 | 2,888,263,570 | 18,941,452 | 2,743,497,534 | | | 5,840,812,319 |
| ආනයන අපනයන බැංකුව - චීනය | | | | | | | | | | |
| 2001079 | | මුතුරජවෙල හෙල් වැලි ගොවිපොළ ව්‍යාපෘතිය | USD | 5,624,512 | 810,280,191 | | | 813,250,496 | (0) | (0) |
| 2003050 | | ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය VII කැලේනියස් ඩිසල් ගබඩා වැලි ව්‍යාපෘතිය | CNY | 117,311,114 | 2,744,007,806 | | | 322,659,616 | (207,432,322) | 2,213,915,868 |
| 2004041 | | දුම්රිය මගී රියමදුරු 100 ක් සැපයීම ඩිසල් බලවේග කට්ටල 15 ක් සැපයීම හමබන්තොට ගුදම පහසුකම් හා වැකි ඉදිකිරීම් ව්‍යාපෘතිය | CNY | 13,061,441 | 289,773,297 | | | 71,849,963 | (6,639,502) | 211,283,832 |
| 2007014 | | දුම්රිය මගී රියමදුරු 100 ක් සැපයීම | CNY | 102,478,570 | 2,273,528,060 | | | 322,129,469 | (56,874,346) | 1,894,524,245 |
| 2007015 | | ඩිසල් බලවේග කට්ටල 15 ක් සැපයීම | CNY | 145,896,126 | 3,236,763,916 | | | 20,842,304 | (80,970,557) | 2,697,185,851 |
| 2009009 | | වැකි ඉදිකිරීම් ව්‍යාපෘතිය | USD | 56,217,984 | 8,098,892,118 | | | 5,917,683 | 291,733,171 | 7,534,985,203 |
| 2009010 | | කොළඹ කවුනාසක අධිවේගී මාර්ගය (CKE) - අදියර A2 | USD | 52,978,179 | 7,632,158,287 | | | 5,297,818 | 276,373,384 | 7,142,518,065 |
| 2009011 | | කොළඹ කවුනාසක අධිවේගී මාර්ගය (CKE) - අදියර A1 | USD | 58,367,940 | 8,408,619,616 | | | 5,836,794 | 304,490,366 | 7,869,165,609 |
| 2009012 | | කොළඹ කවුනාසක අධිවේගී මාර්ගය (CKE) - අදියර A3 | USD | 39,834,453 | 5,738,642,936 | | | 3,983,445 | 207,805,986 | 5,370,480,970 |
| 2009013 | | කොළඹ කවුනාසක අධිවේගී මාර්ගය (CKE) - අදියර A4 | USD | 55,652,762 | 8,017,464,877 | | | 5,565,276 | 290,325,988 | 7,503,105,356 |
| 2010007 | | ශ්‍රී ලංකා දුම්රිය සඳහා ඩිසල් බලකට්ටල 13 ව්‍යාපෘතිය | CNY | 622,962,375 | 13,820,669,482 | | | 42,962,922 | (365,782,622) | 12,509,544,200 |
| 2010029 | | එමීල් 60 ගුවන්සහන 2 ක් සැපයීමේ ව්‍යාපෘතිය | CNY | 264,203,447 | 5,861,459,147 | | | 17,613,563 | (155,395,905) | 5,318,499,927 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය හේතු වලින් ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට හේතූය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | අපසු ගෙවීම් | | 2016.12.31 දිනට හේතූය (8343) | | |
|--|---------|--|-------------------------------|-------------|--------------------------------|-------------|---------------------|-----------|------------------------------|---------------|----------------|
| | | | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | |
| 2010030 | | උතුරු පළාත් බලකොටු අංශ සංවර්ධන වැඩසටහන සඳහා ද්‍රව්‍යාත්මක ප්‍රවේශනාදනය | USD | 26,108,159 | 3,761,201,465 | | | 3,071,548 | 444,116,374 | 2,303,611 | 3,450,884,339 |
| 2010031 | | උතුරු මාර්ග පුනර්ක්‍රමය කිරීමේ ව්‍යාපෘතිය (අ009) සිට ගල්කුලම දක්වා කි.මී. 230 | USD | 62,108,328 | 8,947,468,625 | | | 5,915,079 | 855,263,621 | 56,193,249 | 8,417,748,765 |
| 2010032 | | උතුරු මාර්ග පුනර්ක්‍රමය කිරීමේ ව්‍යාපෘතිය) 112 | USD | 38,967,225 | 5,613,708,057 | | | 3,542,475 | 512,207,877 | 35,424,750 | 5,306,627,550 |
| 2010033 | | උතුරු මාර්ග පුනර්ක්‍රමය කිරීමේ ව්‍යාපෘතිය (මුලතිව්කොකිලෙ) 111 | USD | 37,421,718 | 5,391,058,782 | | | 3,563,973 | 515,316,305 | 33,857,745 | 5,071,890,195 |
| 2010034 | | උතුරු මාර්ග පුනර්ක්‍රමය කිරීමේ ව්‍යාපෘතිය (AB020) (AB032) | USD | 65,413,430 | 9,423,609,125 | | | 6,229,850 | 900,776,567 | 59,183,580 | 8,865,700,164 |
| 2010035 | | උතුරු මාර්ග පුනර්ක්‍රමය කිරීමේ ව්‍යාපෘතිය (යාපනය සිට කි.මී. 230) | USD | 61,696,837 | 8,888,188,291 | | | 5,875,889 | 849,597,181 | 55,820,948 | 8,361,978,021 |
| 2011005 | | මහාමාර්ග අංශය - පින්නදූව සිට කොඩගොඩ (කි.මී.30 - කි.මී.45) | USD | 61,272,007 | 8,826,814,866 | 13,057,899 | 1,895,442,780 | 3,539,519 | 514,115,135 | 396,257,453 | 10,604,399,964 |
| 2011006 | | මහාමාර්ග අංශය - කොඩගොඩ සිට ගොඩගම (කි.මී. 45 - කි.මී.61) | USD | 54,364,702 | 7,830,475,694 | 1,004,818 | 145,176,427 | 2,636,643 | 382,972,396 | 306,705,216 | 7,899,384,942 |
| 2011008 | | නාවකුලි - කපෙයිතිව - මන්නාරම මාර්ගය කි.මී. 67 ප්‍රතිසංස්කරණය කිරීම හා වැඩිදියුණු කිරීම | USD | 46,323,182 | 6,670,368,407 | | | 4,028,102 | 582,424,879 | 42,295,080 | 6,335,802,929 |
| 2011009 | | පුත්තලම - මාවට්ටිකඩේ මන්නාරම - මාර්ගයේ කි.මී. 113 ක් පුනර්ක්‍රමය කිරීම හා වැඩිදියුණු කිරීම | USD | 69,672,667 | 10,034,888,402 | | | 5,806,056 | 839,499,959 | 63,866,611 | 9,567,218,359 |
| 2012001 | | නැගෙනහිර නැව්දාම | USD | 32,413,819 | 4,669,540,866 | | | 2,701,152 | 390,560,590 | 171,977,341 | 4,450,957,617 |
| 2013005 | | මහර-කහරාම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම - මාතර බෙලිඅත්ත අංශය | USD | 127,112,768 | 18,315,140,910 | 20,861,427 | 3,035,582,769 | | | 815,810,873 | 22,166,534,552 |
| 2013041 | | මහ කුරුණෑගල ජලසම්පාදන හා මූලාසනය ව්‍යාපෘතිය | CNY | 163,458,426 | 3,624,142,332 | 87,986,449 | 1,957,132,605 | | | (158,061,583) | 5,423,213,354 |
| 2014024 | | පිටරවුම් මහාමාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර 3 කොටුවලින් කඩවන | USD | 12,764,500 | 1,838,883,217 | 47,825,410 | 6,957,363,694 | | | 280,121,588 | 9,076,368,499 |
| 2014025 | | දකුණු අධිමේදි මාර්ගය දීර්ඝ කිරීම කාණ්ඩය 1 - මන්නාරම සිට බෙලිඅත්ත | CNY | 233,021,119 | 5,169,666,729 | 161,616,271 | 3,495,132,671 | | | (153,181,255) | 8,511,618,145 |
| 2014026 | | හම්බන්තොට පාලම කේන්ද්‍රස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය | CNY | | | 316,061,411 | 6,951,480,758 | | | (134,605,024) | 6,816,875,734 |
| 2014040 | | දකුණු අධිමේදි මාර්ගය දීර්ඝ කිරීම කාණ්ඩය 1 - මන්නාරම සිට බෙලිඅත්ත | USD | 67,118,385 | 9,669,228,869 | 96,874,812 | 14,163,945,461 | | | 733,006,546 | 24,566,180,876 |
| 2016015 | | බෙලිඅත්ත සිට වැටිය දක්වා අතිරේක අධිමේදි මාර්ගය - අදියර 2 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | USD | | | 48,835,435 | 7,174,170,155 | | | 141,378,021 | 7,315,548,176 |



මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | විදේශ වනිමය නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|--|---------|---|------------------------------|------------|--------------------------------|---------------|--------------------|-----------|-----------------------------|---------------|
| | | | විදේශ වනිමය වටහාකම | රු. | විදේශ වනිමය වටහාකම | රු. | විදේශ වනිමය වටහාකම | රු. | විදේශ වනිමය වටහාකම | රු. |
| වඩාස්හිස | | | | | | | | | | |
| වැංගුව (රැකවිටි - වේනිමා) | | | | | | | | | | |
| 2015019 | | රැකවිටි කිරි පිරිසකලුම යන්ත්‍රෝපකරණ ස්ථාපනය | EUR | - | 27,719,365 | 4,434,421,566 | | | 27,719,365 | 4,362,949,329 |
| අවිච්ඡිද්ධ වැංගුව | | | | | | | | | | |
| 2008032 | | මගමුව ප්‍රදේශීය වාහන වාහන (නොදැරිවන) | EUR | 9,256,462 | 1,456,723,668 | | | 1,682,993 | 266,704,225 | 1,195,655,367 |
| පේනිසි | | | | | | | | | | |
| 2008022 | | උතුරු පළාතේ පල වැදි බලාගාරය පුනරුත්ථාපන වාහන (ජපානය) | JPY | 592,127 | 708,183,966 | | | 118,424 | 162,377,068 | 609,513,730 |
| කේතනී වැංගුව | | | | | | | | | | |
| 2007009 | | ශ්‍රී ලංකාවේ මහාද්වීපික සීමාවේ පිටත මායිම සීමා නිර්ණය කිරීම - බෙල්ජියම් | USD | 1,000,000 | 144,062,300 | | | 400,000 | 57,810,940 | 89,880,000 |
| 2014007 | | මොණරාගල සිට බුක්කල දක්වා ප්‍රදේශීය වාහන වාහන ක්‍රියාත්මක කිරීම | EUR | 2,639,772 | 417,425,748 | 7,231,077 | 1,151,415,796 | | 473,703 | 1,556,810,887 |
| රිනිමේත | | | | | | | | | | |
| වැංගුව | | | | | | | | | | |
| 2005079 | | ග්‍රාමීය ප්‍රදේශයන්හි සොබා සහ අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සඳහා සූර්ය බලශක්තිය | EUR | 12,553,086 | 1,975,525,618 | | | 2,282,379 | 361,689,104 | 1,621,479,632 |
| ස්වයංක්‍රීය වැංගුව | | | | | | | | | | |
| 2011011 | | ග්‍රාමීය වැදි සේවය කුම 4 වන වාහන වාහන කිරීම (ස්වයංක්‍රීය) | USD | 35,879,557 | 5,168,891,476 | | | 6,276,189 | 908,626,974 | 4,434,584,537 |
| රේගියුලාසිනස් වැංගුව | | | | | | | | | | |
| 2008038 | | ශ්‍රී ලංකා ආයුර්වේද හා කාර්මික අධ්‍යාපන ආයතනය වැඩිදියුණු කිරීම (සේවය) | EUR | 11,000,000 | 1,731,110,700 | | | 916,667 | 145,264,349 | 1,591,898,184 |
| 2016001 | | කොරියාවේ පාලම ක්‍රියාත්මක කිරීම | EUR | | | 379,682,666 | | | | |
| කොසට්ටිස් පේනර් | | | | | | | | | | |
| 1998087 | | | | | | | | | | |
| ප්‍රතිලෝම වැංගුව | | | | | | | | | | |
| 2010004 | | පැරණි ලක්ෂ්‍ය පල වැදි බලාගාර නවීකරණ වාහන (සේවය) | EUR | 15,519,438 | 2,442,351,380 | | | 3,448,764 | 551,392,010 | 1,905,648,001 |
| 2010022 | | නැගෙනහිර මූල්‍ය මාරු පුනරුත්ථාපනය (සේවය) | EUR | 4,459,881 | 701,868,046 | | | 991,085 | 160,714,962 | 547,633,490 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 30 (1) - විදේශීය ණය ශේෂ පිළිබඳ ප්‍රකාශනය | ණය අංකය | නම | 2016.01.01. දිනට ශේෂය (8343) | | වර්ෂය තුළ ගිණුම්ගත කළ ප්‍රමාණය | | ආපසු ගෙවීම් | | 2016.12.31 දිනට ශේෂය (8343) | |
|--|---------|--|------------------------------|---------------------|--------------------------------|-----------------|---------------------|-----------------|-----------------------------|---------------------|
| | | | විදේශ විනිමය වටහාකම රු. | විදේශ විනිමය වටහාකම | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | රු. | විදේශ විනිමය වටහාකම | විදේශ විනිමය වටහාකම |
| 2013004 | | මහියංගනය ජලසම්පාදන ව්‍යාපෘතිය වර්ධනය කිරීම | EUR | 8,384,410 | 1,319,485,607 | 2,020,543 | 322,905,261 | 282,763 | 10,404,953 | 1,642,673,631 |
| 2013006 | | ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග දෙපාර්තමේන්තුවේ හෘද කැනටිකරණ පද්ධති 2 ක් ලබාදීම | EUR | 2,382,000 | 374,864,153 | | | 1,192,191 | 2,382,000 | 376,056,344 |
| 2013045 | | කතරගම පුජනීය නගර ආශ්‍රිත මෞපවහන පටිකල පහසුකම් වර්ධනය කිරීම | EUR | 4,931,408 | 781,472,964 | 3,092,081 | 492,868,775 | (7,639,818) | 8,023,489 | 1,266,701,921 |
| රෙගියොනලයින් | | | | | | | | | | |
| 2012009 | | නුවරඑළිය දිස්ත්‍රික් රෝහල සංවර්ධනය (නෙදර්ලන්තය) | EUR | 37,051,908 | 5,830,995,813 | | | 567,492,193 | 33,479,529 | 5,285,553,855 |
| ආනයන අපනයන බැංකුව - චීනය | | | | | | | | | | |
| 2011014 | | දිලීලු උාම පළාත | USD | 18,869,798 | 2,718,426,430 | | | 320,987,244 | 16,649,822 | 2,494,143,235 |
| 2013022 | | මාතර - මෙලිපත්ත කාණ්ඩයේ මාතර - කතරගම දුම්රිය මාර්ගය දිවුරුම් | CNY | 116,559,293 | 2,585,228,930 | 136,998,063 | 3,012,579,912 | (129,033,067) | 253,557,356 | 5,468,775,775 |
| විකල්ප | | | | | | | | | | |
| 2016025 | | කැලීන මූලික පහසුකම් විදේශ මුදල් | USD | 3,200,352,577,580 | | 700,000,000 | 472,434,413,878 | 131,426,897,747 | 3,675,812,055,799 | |
| | | | | | | 101,814,320,000 | 574,248,733,878 | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භාව්‍ය බැරකම් පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද බැංකු ඇපකරයන්

| නිකුත් කරන ලද නාණ්ඩාගාර බැඳුම්කරුවල විවිධාකාර | නිකුත් කරන ලද නාණ්ඩාගාර බැඳුම්කරුවල විවිධාකාර | | නිකුත් කරන ලද නාණ්ඩාගාර බැඳුම්කරුවල විවිධාකාර | | 2016/12/31 දිනට තවදුරටත් නොපියවූ නාණ්ඩාගාර ඇපකරයන් | | මුදල | |
|---|---|------------------|---|-----------------------|--|------------------|--------------|----------|
| | ඇ.මොලේ (මිලියන) | රුපියල් (මිලියන) | නිකුත් කළ දිනය | කාලය ඉකුත් වන දිනය | ඇ.මොලේ (මිලියන) | රුපියල් (මිලියන) | | |
| 1 සමුපකාර නොව වෙළඳ සාස්ථව | | | මහජන බැංකුව | නිය පහසුකම් | 157.10 | | 30-නොවැ-15 | 108.33 |
| 2 සීමාසහිත ලක්ඩනාඩි සමාගම | | | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | බැඳුම්කර ඇප සුරැකුම් | 2,992.00 | | 31-මාර්තු-22 | 2,564.57 |
| 3 සීමාසහිත ලක්ඩනාඩි සමාගම | | | සේවා හාර අරමුදල් මණ්ඩලය | බැඳුම්කර ඇප සුරැකුම් | 2,992.00 | | 31-මාර්තු-22 | 2,367.27 |
| 4 ලංකා විදුලිබල මණ්ඩලය | | | මහජන බැංකුව | නිය පහසුකම් | 4,116.00 | 134.84 | 3-මාර්තු-23 | - |
| 5 සීමාසහිත වෙස්ට් කොස්ට් පවර් (පුද්ගලික) සමාගම | | | සීමාසහිත හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුව | නිය ඇප සුරැකුම් | | | 28-ජූනි-22 | 33.17 |
| 6 ලංකා විදුලිබල මණ්ඩලය | | | මහජන බැංකුව | නිය පහසුකම් | 1,200.00 | 4.20 | 9-මැයි-23 | 1,436.56 |
| 7 ලංකා බන්ධනාගාර සංස්ථාව | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 700.00 | | 31-දෙසැ-16 | |
| 8 ලංකා බන්ධනාගාර සංස්ථාව | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 200.00 | | 31-දෙසැ-16 | 490.33 |
| 9 මහජන බැංකු-විශ්‍රාමික හාර අරමුදල | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 2,500.00 | | 16-දෙසැ-16 | 2,500.00 |
| 10 ලංකා විදුලිබල මණ්ඩලය | | | මහජන බැංකුව | කෙටිකාලීන නිය පහසුකම් | 7,000.00 | | 12-මාර්තු-16 | 7,000.00 |
| 11 සීමාසහිත ලංකා බන්ධනාගාර සංස්ථාව | | | මහජන බැංකුව | නිය පහසුකම් | 40.30 | | 9-මැයි-19 | 1,398.85 |
| 12 මහජන බැංකු-විශ්‍රාමික හාර අරමුදල | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 2,500.00 | | 22-මැයි-17 | 2,500.00 |
| 13 නාරික සංවර්ධන අධිකාරිය | | | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | නිය ඇප සුරැකුම් | 2,770.00 | | 5-නොවැ-24 | 2,060.00 |
| 14 මාර්ග සංවර්ධන අධිකාරිය | | | කොමර්ෂල් බැංකුව | නිය ඇප සුරැකුම් | 1,534.00 | | 28-පෙබ-26 | 1,213.25 |
| 15 ජෙනරාල් සර් ජෝන් කොතාර්, ආරක්ෂක විශ්වවිද්‍යාලය | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 85.00 | | 31-දෙසැ-26 | 57.12 |
| 16 මාර්ග සංවර්ධන අධිකාරිය | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 2,328.36 | | 31-දෙසැ-26 | 1,876.08 |
| 17 මාර්ග සංවර්ධන අධිකාරිය | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 2,472.36 | | 31-දෙසැ-26 | 1,915.15 |
| 18 මාර්ග සංවර්ධන අධිකාරිය | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 2,750.00 | | 31-දෙසැ-26 | 2,279.90 |
| 19 මාර්ග සංවර්ධන අධිකාරිය | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 1,400.00 | | 31-දෙසැ-26 | 1,024.80 |
| 20 මාර්ග සංවර්ධන අධිකාරිය | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 7,995.68 | | 31-දෙසැ-26 | 6,651.57 |
| 21 මාර්ග සංවර්ධන අධිකාරිය | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 2,861.81 | | 31-දෙසැ-26 | 2,293.80 |
| 22 රාජ්‍ය ආරක්ෂක හා නාරික සංවර්ධන අමාත්‍යාංශය | | | හල්වත් නැෂනල් බැංකුව | නිය ඇප සුරැකුම් | 3,550.00 | | 31-දෙසැ-30 | 3,550.00 |
| 23 රාජ්‍ය ආරක්ෂක හා නාරික සංවර්ධන අමාත්‍යාංශය | | | කොමර්ෂල් බැංකුව | නිය ඇප සුරැකුම් | 2,000.00 | | 31-දෙසැ-30 | 2,000.00 |
| 24 රාජ්‍ය ආරක්ෂක හා නාරික සංවර්ධන අමාත්‍යාංශය | | | මහජන බැංකුව | නිය ඇප සුරැකුම් | 1,000.00 | | 31-දෙසැ-30 | 1,000.00 |
| 25 රාජ්‍ය ආරක්ෂක හා නාරික සංවර්ධන අමාත්‍යාංශය | | | සී.එල්.සී.බී. බැංකුව | නිය ඇප සුරැකුම් | 1,000.00 | | 31-දෙසැ-30 | 1,000.00 |
| 26 මාර්ග සංවර්ධන අධිකාරිය | | | ලංකා බැංකුව | නිය ඇප සුරැකුම් | 2,647.64 | | 6-ජූනි-12 | 2,227.41 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය.....

සටහන් 34 අසමීතව්‍ය වර්ගීකරණ පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාභිබාහිර වසින් හිඟත් කරන ලද වැඩුණු ඇපකරයන්

| 2016/12/31 දිනට තවදුරටත් නොවිය යුතු නාභිබාහිර ඇපකරයන් | හිඟත් කරන ලද නාභිබාහිර වැඩුණුකරවල වටිනාකම | | හිඟත් කරන ලද නාභිබාහිර වැඩුණුකරවල වටිනාකම | | මුද්‍යය | |
|---|---|------------------------|---|------------------|----------------|----------|
| | ඇ.මොලර් (මිලියන) | රුපියල් (මිලියන) | ඇ.මොලර් (මිලියන) | රුපියල් (මිලියන) | | |
| 27 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 315.56 | 30-අප්‍රේල්-27 | 1,826.50 |
| 28 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 1,788.16 | 31-ජන-13 | 2,045.65 |
| 29 | මාර්. සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 354.58 | 30-අප්‍රේල්-27 | 2,240.74 |
| 30 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 2,009.31 | 31-ජන-13 | 1,189.02 |
| 31 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 384.25 | 25-මැයි-12 | 3,904.30 |
| 32 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 2,177.39 | 31-ජන-13 | 2,235.56 |
| 33 | මාර්ග සංවර්ධන අධිකාරිය | කොමර්ෂල් බැංකුව | ණය ඇප පුරකුම් | 209.04 | 15-නොවැ-12 | 1,157.31 |
| 34 | මාර්ග සංවර්ධන අධිකාරිය | කොමර්ෂල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,184.57 | 31-මැයි-27 | 1,828.75 |
| 35 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 670.75 | 31-මැයි-27 | 1,692.97 |
| 36 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 3,934.25 | 31-මැයි-27 | 1,627.32 |
| 37 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 385.64 | 31-මැයි-27 | 484.94 |
| 38 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 2,185.31 | 31-මැයි-27 | 367.00 |
| 39 | මාර්ග සංවර්ධන අධිකාරිය | කොමර්ෂල් බැංකුව | ණය ඇප පුරකුම් | 209.06 | 26-දෙසැ-12 | 2,233.99 |
| 40 | මාර්ග සංවර්ධන අධිකාරිය | කොමර්ෂල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,190.94 | 31-ජන-13 | 476.40 |
| 41 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 299.25 | 26-දෙසැ-12 | 129.59 |
| 42 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 1,695.75 | 31-ජන-13 | 1,641.32 |
| 43 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 309.12 | 28-දෙසැ-12 | 1,561.90 |
| 44 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,751.73 | 30-ජූනි-27 | 3,648.50 |
| 45 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 225.54 | 30-ජූනි-27 | 978.95 |
| 46 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,278.09 | 30-ජූනි-27 | 2,327.82 |
| 47 | මාර්ග සංවර්ධන අධිකාරිය | ඩීඑෆ්සීඩී බැංකුව | ණය ඇප පුරකුම් | 89.60 | 31-දෙසැ-12 | 2,086.25 |
| 48 | මාර්ග සංවර්ධන අධිකාරිය | ඩීඑෆ්සීඩී බැංකුව | ණය ඇප පුරකුම් | 487.78 | 31-ජන-13 | 3,129.78 |
| 49 | පිම්පසහින මිහින් ලංකා පුද්ගලික සමාගම | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 367.00 | 20-පෙබ-13 | 367.00 |
| 50 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 3,223.31 | 14-මැයි-13 | 2,233.99 |
| 51 | ජෙනරාල් සර් ජෝන් කොතාරාච්චි ආරක්ෂක විශ්වවිද්‍යාලය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 750.00 | 7-ජූනි-13 | 476.40 |
| 52 | ජෙනරාල් සර් ජෝන් කොතාරාච්චි ආරක්ෂක විශ්වවිද්‍යාලය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 201.63 | 24-ජූනි-13 | 1,641.32 |
| 53 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,802.74 | 11-ජූලි-13 | 1,561.90 |
| 54 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 2,053.53 | 31-ජන-28 | 3,648.50 |
| 55 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 3,915.95 | 25-ජූලි-13 | 978.95 |
| 56 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,020.00 | 5-අප්‍රේල්-13 | 2,327.82 |
| 57 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 2,445.44 | 31-ජන-28 | 2,086.25 |
| 58 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉදිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 2,179.48 | 12-අප්‍රේල්-13 | 3,129.78 |
| 59 | වී අලෙවි මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 3,129.78 | 12-අප්‍රේල්-13 | 3,129.78 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භව්‍ය වරකම් පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාභිභාගරය පිහිටි නිකුත් කරන ලද වැඩකු ඇපකරයන්

| අංකය | ආයතනය | වැඩකුට හෝ ආයතනය | කාරණය | නිකුත් කරන ලද නාභිභාගර වැඩකුකරවල වටිනාකම | | | 2016/12/31 දිනට තවදුරටත් නොපියවූ නාභිභාගර ඇපකරයන් | | | මූලය |
|------|--|--------------------------------|------------------|--|------------------|-------------------|---|--------------------|------------------|------|
| | | | | ඇ.මොලර් (මිලියන) | ශ්‍රේණි (මිලියන) | පස් යෙන් (මිලියන) | නිකුත් කළ දිනය | කාලය ඉකුත් වන දිනය | ඇ.මොලර් (මිලියන) | |
| 60 | වී අලෙවි මණ්ඩලය | මහජන බැංකුව | ණය ඇප පුරකුම් | 2,247.23 | 12-අගෝ-13 | 31-දෙසැ-16 | | | 2,247.23 | |
| 61 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 2,614.92 | 28-අගෝ-13 | 29-පෙබ-28 | | | 2,315.31 | |
| 62 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,596.53 | 30-අගෝ-13 | 29-පෙබ-28 | | | 1,507.93 | |
| 63 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 477.70 | 24-මැයි-13 | 31-මැයි-27 | | | 438.54 | |
| 64 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,664.08 | 24-මැයි-13 | 30-අප්‍රේල්-28 | | | 1,594.24 | |
| 65 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 2,132.63 | 24-මැයි-13 | 30-අප්‍රේල්-28 | | | 2,043.74 | |
| 66 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 3,584.99 | 24-මැයි-13 | 30-අප්‍රේල්-28 | | | 3,435.01 | |
| 67 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,716.08 | 24-මැයි-13 | 30-අප්‍රේල්-28 | | | 1,635.34 | |
| 68 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,528.00 | 24-මැයි-13 | 31-මැයි-27 | | | 1,431.22 | |
| 69 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,689.49 | 24-මැයි-13 | 30-අප්‍රේල්-28 | | | 1,619.10 | |
| 70 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 2,975.00 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 3,051.73 | |
| 71 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරකුම් | 663.39 | 9-මැයි-16 | 30-නොවැ-30 | | | 924.81 | |
| 72 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,212.15 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 1,011.14 | |
| 73 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,383.49 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 379.11 | |
| 74 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 530.99 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 530.242 | |
| 75 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 6,500.00 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 1,703.53 | |
| 76 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 1,800.00 | 28-නොවැ-13 | 31-මැයි-28 | | | 400.00 | |
| 77 | රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 400.00 | 6-දෙසැ-13 | 06-දෙසැ-16 | | | 7,897.86 | |
| 78 | පීම්පාහින ව්‍යාපාර කළමනාකරණ ජාතික පාසල | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 8,600.00 | 18-දෙසැ-13 | 31-දෙසැ-28 | | | 708.21 | |
| 79 | මාර්ග සංවර්ධන අධිකාරිය | පීඑෆ්සීසී බැංකුව | ණය ඇප පුරකුම් | 751.49 | 27-දෙසැ-13 | 30-ජූනි-28 | | | 1,943.99 | |
| 80 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 2,100.00 | 27-දෙසැ-13 | 30-ජූනි-28 | | | 3,914.22 | |
| 81 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 3,914.22 | 27-ජන-14 | 31-ජූලි-28 | | | 5,217.58 | |
| 82 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | ණය ඇප පුරකුම් | 5,645.74 | 11-පෙබ-14 | 31-අගෝ-28 | | | 1,364.03 | |
| 83 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරකුම් | 1,884.93 | 13-පෙබ-14 | 31-අගෝ-28 | | | 569.80 | |
| 84 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | ණය ඇප පුරකුම් | 800.00 | 13-පෙබ-14 | 31-අගෝ-28 | | | 6,956.04 | |
| 85 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 6,956.05 | 7-මාර්තු-14 | 31-අගෝ-28 | | | 693.86 | |
| 86 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | ණය ඇප පුරකුම් | 917.28 | 14-මාර්තු-14 | 30-සැප්-28 | | | 1,785.15 | |
| 87 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරකුම් | 1,800.00 | 14-මාර්තු-14 | 30-සැප්-28 | | | 434.98 | |
| 88 | මාර්ග සංවර්ධන අධිකාරිය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | ණය ඇප පුරකුම් | 500.00 | 25-මාර්තු-14 | 30-සැප්-28 | | | 483.06 | |
| 89 | මාර්ග සංවර්ධන අධිකාරිය | හැටන් නැෂනල් බැංකුව | ණය ඇප පුරකුම් | 533.51 | 25-මාර්තු-14 | 30-සැප්-28 | | | 608.07 | |
| 90 | මාර්ග සංවර්ධන අධිකාරිය | කොමර්ෂල් බැංකුව | ණය ඇප පුරකුම් | 757.81 | 3-අප්‍රේල්-14 | 15-මැයි-28 | | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භාව්‍ය වාර්තම් පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාභිබාහිර වසින් හිඟින් කරන ලද වැඩුණු ඇපකරයන්

| අංකය | ආයතනය | වැඩුණු හෝ ආයතනය | කාරණය | හිඟින් කරන ලද නාභිබාහිර වැඩුණුකරවල වටිනාකම | | 2016/12/31 දිනට තවදුරටත් නොපියවූ නාභිබාහිර ඇපකරයන් | | මූලය |
|------|--|--------------------------------|--------------------|--|------------------|--|------------------|------|
| | | | | ඇ.මොලර් (මිලියන) | ශ්‍රේණි (මිලියන) | පටන් ගත් (මිලියන) | ශ්‍රේණි (මිලියන) | |
| 91 | මාහිර සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | ණය ඇප පුරුදුකම් | 2,346.99 | 7-අප්‍රේල්-14 | 15-මැයි-28 | 2,208.12 | |
| 92 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 3,197.86 | 5-මාර්තු-14 | 30-සැප්-28 | 3,197.40 | |
| 93 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 903.01 | 7-මැයි-14 | 15-නොවැ-28 | 903.00 | |
| 94 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 1,484.26 | 7-මැයි-14 | 15-නොවැ-28 | 1,484.25 | |
| 95 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 1,265.23 | 21-මැයි-14 | 15-නොවැ-28 | 1,264.15 | |
| 96 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 909.17 | 7-ජූලි-14 | 15-ජන-29 | 902.91 | |
| 97 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,615.81 | 8-ජූලි-14 | 15-ජන-29 | 1,615.79 | |
| 98 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 2,171.71 | 15-ජූලි-14 | 15-ජන-29 | 2,170.79 | |
| 99 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 2,124.39 | 15-ජූලි-14 | 31-ජන-29 | 2,064.06 | |
| 100 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,833.66 | 15-ජූලි-14 | 31-ජන-29 | 1,833.50 | |
| 101 | මාහිර සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | කැලීන ණය පුරුදුකම් | 2,125.95 | 16-ජූලි-14 | 31-ජන-29 | 1,653.42 | |
| 102 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 405.06 | 17-ජූලි-14 | 31-ජන-29 | 400.29 | |
| 103 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,348.03 | 21-ජූලි-14 | 31-ජන-29 | 1,339.87 | |
| 104 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 995.77 | 21-ජූලි-14 | 31-ජන-29 | 994.72 | |
| 105 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,553.20 | 21-ජූලි-14 | 31-ජන-29 | 1,552.85 | |
| 106 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 940.90 | 20-අගෝ-14 | 28-සෙප්-29 | 940.85 | |
| 107 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික සංවර්ධන බැංකුව (මිළද්දී) | ණය ඇප පුරුදුකම් | 490.29 | 26-අගෝ-14 | 28-සෙප්-29 | 415.01 | |
| 108 | සීමාසහිත සිංග්ලින් මිසිනි කොට්ටේනෝස් | මහජන බැංකුව | ණය ඇප පුරුදුකම් | 80.00 | 26-අගෝ-14 | 03-ජූනි-29 | 74.71 | |
| 109 | මාහිර සංවර්ධන අධිකාරිය | මහජන බැංකුව | කැලීන ණය පුරුදුකම් | 44.71 | 22-සැප්-14 | 30-සැප්-27 | 43.56 | |
| 110 | මාහිර සංවර්ධන අධිකාරිය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,401.39 | 23-සැප්-14 | 31-මාර්තු-29 | 1,399.96 | |
| 111 | ශ්‍රී ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සංස්ථාව | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 2,000.00 | 26-සැප්-15 | 31-මැයි-28 | 2,797.77 | |
| 112 | ශ්‍රී ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සංස්ථාව | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | ණය ඇප පුරුදුකම් | 1,500.00 | 13-ජූලි-14 | 31-මැයි-28 | 2,797.77 | |
| 113 | මාහිර සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | කැලීන ණය පුරුදුකම් | 2,267.65 | 21-සැප්-14 | 15-අප්‍රේල්-29 | 1,637.73 | |
| 114 | ජාතික ජලසම්පාදන හා ජලාලාභන මණ්ඩලය | ලංකා බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,148.06 | 12-නොවැ-14 | 31-මැයි-29 | 885.76 | |
| 115 | ජාතික ජලසම්පාදන හා ජලාලාභන මණ්ඩලය | ලංකා බැංකුව | කැලීන ණය පුරුදුකම් | 2,792.07 | 14-නොවැ-14 | 30-නොවැ-29 | 1,935.96 | |
| 116 | ජාතික ජලසම්පාදන හා ජලාලාභන මණ්ඩලය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,239.48 | 17-නොවැ-14 | 31-මැයි-29 | 619.78 | |
| 117 | ජාතික ජලසම්පාදන හා ජලාලාභන මණ්ඩලය | කොමර්ෂල් බැංකුව | කැලීන ණය පුරුදුකම් | 193.00 | 8-දෙසැ-14 | 15-ජූලි-29 | 849.24 | |
| 118 | ජාතික ජලසම්පාදන හා ජලාලාභන මණ්ඩලය | කොමර්ෂල් බැංකුව | කැලීන ණය පුරුදුකම් | 1,736.61 | 9-ජූලි-14 | 15-ජූලි-29 | 849.24 | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භාව්‍ය බැරකම් පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාභිබාහිර වසින් නිකුත් කරන ලද බැංකු ඇපකරයන්

| අංකය | ආයතනය | බැංකුව හෝ ආයතනය | කාරණය | නිකුත් කරන ලද නාභිබාහිර බැඳුම්කරුවල වටිනාකම | | 2016/12/31 දිනට තවදුරටත් නොපියවූ නාභිබාහිර ඇපකරයන් | | මූලය |
|------|--|---|-----------------------------------|---|------------------|--|----------------|--------------|
| | | | | ඇ.මොලර් (මිලියන) | රුපියල් (මිලියන) | නිකුත් කළ දිනය | නිකුත් වන දිනය | |
| 119 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | කාලීන ණය පුරුදුකම | 2,800.00 | 2,800.00 | 9-දෙසැ-14 | 31-දෙසැ-29 | 2,160.41 |
| 120 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | විවර්ධන බැංකුව | කාලීන ණය පුරුදුකම | 2,900.00 | 2,900.00 | 9-දෙසැ-14 | 31-දෙසැ-29 | 2,237.55 |
| 121 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 242.54 | 242.54 | 1-දෙසැ-14 | 31-මැයි-29 | 457.04 |
| 122 | මාර්ග සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 1,567.46 | 1,567.46 | 11-ඔක්-15 | 31-මැයි-29 | |
| 123 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 3,041.00 | 3,041.00 | 30-දෙසැ-14 | 30-ජූනි-29 | |
| 124 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 1,870.50 | 1,870.50 | 31-මැයි-16 | 30-ජූනි-29 | 2,363.49 |
| 125 | සීමාසහිත ඉවත්තොටපොළ හා ඉවත් සේවා (ශ්‍රී ලංකා) සමාගම (JICA) | ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) | ණය පහසුකම | 28,969.00 | 28,969.00 | 28-මාර්තු-12 | 28-මාර්තු-52 | 1,054.94 |
| 126 | සීමාසහිත ඉවත්තොටපොළ හා ඉවත් සේවා (ශ්‍රී ලංකා) සමාගම (JICA) | ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) | ණය- SLP 114 | 45,428.00 | 45,428.00 | 9-මැයි-16 | 9-මැයි-56 | උපලබ්ධි නොවූ |
| 127 | ලංකා විදුලිබල මණ්ඩලය | සීමාසහිත චීන කව්මාන හා වාණිජ බැංකුව | ණය පහසුකම | 69.72 | 69.72 | 12-මාර්තු-13 | 28-මාර්තු-52 | |
| 128 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇළ පුරුදුකම | 1,500.00 | 1,500.00 | 28-ජූලි-15 | 31-ජන-30 | 1,735.40 |
| 129 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇළ පුරුදුකම | 1,500.00 | 1,500.00 | 30-ජූනි-16 | 31-ජන-30 | |
| 130 | ලංකා විදුලිබල මණ්ඩලය | මහජන බැංකුව | කාලීන ණය පුරුදුකම | 3,850.08 | 3,850.08 | 29-අප්‍රේල්-15 | 30-අප්‍රේල්-23 | 1,385.20 |
| 131 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 3,014.83 | 3,014.83 | 29-ඔක්-15 | 31-මාර්තු-30 | |
| 132 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 3,936.67 | 3,936.67 | 24-මැයි-16 | 31-මාර්තු-30 | 4,331.99 |
| 133 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | හැටන් නැෂනල් බැංකුව | කාලීන ණය පුරුදුකම | 1,348.76 | 1,348.76 | 29-ඔක්-15 | 31-දෙසැ-30 | 734.19 |
| 134 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී) | කාලීන ණය පුරුදුකම | 1,074.13 | 1,074.13 | 30-ඔක්-15 | 31-දෙසැ-30 | 495.84 |
| 135 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 1,015.00 | 1,015.00 | 28-ජන-16 | 30-ජූලි-30 | 348.43 |
| 136 | නොර්වේජී ලිමිටඩ් | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 50.00 | 50.00 | 24-පෙබ-21 | 29-පෙබ-21 | 42.50 |
| 137 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 2,890.00 | 2,890.00 | 4-මාර්තු-16 | 15-ඔක්-30 | 732.72 |
| 138 | ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම | 948.00 | 948.00 | 4-මාර්තු-16 | 15-ඔක්-30 | 328.33 |
| 139 | නාගරීක සංවර්ධන අධිකාරිය | ලංකා බැංකුව | බැඳුම්කර ඇළ පුරුදුකම නිකුත් කිරීම | 20,000.00 | 20,000.00 | 13-මැයි-16 | 13-මැයි-21 | උපලබ්ධි නොවූ |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භාව්‍ය වරකම් පිළිබඳ ප්‍රකාශය
සටහන් 34(අ) 2016.12.31 දිනට නාභිබාහිර වසින් හිඟින් කරන ලද වැඩුණු ඇපකරයන්

| අංකය | ආයතනය | වැඩුණු හෝ ආයතනය | කාරණය | හිඟින් කරන ලද නාභිබාහිර වැඩුණුකරවල වටිනාකම | | 2016/12/31 දිනට තවදුරටත් නොපියවූ නාභිබාහිර ඇපකරයන් | | මූලධර්ම | |
|-------------------|---|--------------------------|---|--|------------------|--|-----------------|--------------|-----------------|
| | | | | ඇ.මොලර් (මිලියන) | ශ්‍රේණි (මිලියන) | පස්වරු (මිලියන) | පස්වරු (මිලියන) | | |
| 140 | විදුලිබලාගාර නියාමන කොමිෂම | ඒක පක්ෂී බැංකුව | විදුලිබලාගාර කොමිෂම | 88.66 | 18-මැයි-13 | 43.75 | | උපලබ්ධි නොවූ | |
| 141 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇප පුරුදුකම් | 300.00 | 29-ජූලි-16 | 31-ජන-31 | | උපලබ්ධි නොවූ | |
| 142 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | මහජන බැංකුව | ණය ඇප පුරුදුකම් | 396.78 | 29-ජූලි-16 | 31-ජූලි-31 | | උපලබ්ධි නොවූ | |
| 143 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ඩීඑස්බී බැංකුව | කාලීන ණය පුරුදුකම් | 937.87 | 16-අගෝ-16 | 11-ජූලි-31 | | 605.75 | |
| 144 | රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව | ලංකා බැංකුව | වැඩුණු අධිකාරී පහසුකම් | 150.00 | 25-අගෝ-16 | 25-අගෝ-17 | | 131.80 | |
| 145 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම් | 29.10 | 31-අගෝ-16 | 28-පෙබ-31 | | උපලබ්ධි නොවූ | |
| 146 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම් | 3,378.00 | 31-අගෝ-16 | 28-පෙබ-31 | | උපලබ්ධි නොවූ | |
| 147 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම් | 16.20 | 31-අගෝ-16 | 28-පෙබ-31 | | උපලබ්ධි නොවූ | |
| 148 | ලංකා විදුලිබල මණ්ඩලය | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | කාලීන ණය පුරුදුකම් | 8,750.00 | 1-ජන-16 | 31-දෙසැ-16 | | 7,500.00 | |
| 149 | සීමාසහිත ලංකා ගල් අඟරු (පුද්ගලික) සමාගම | මහජන බැංකුව | කෙටිකාලීන ණය ඇප පුරුදුකම් | 6,000.00 | 20-දැප්-16 | 30-දැප්-17 | | 6,000.00 | |
| 150 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ඉන්දියා එක්සිම් බැංකුව | ණය පහසුකම් | 164.90 | 28-දැප්-16 | 30-දැප්-31 | | උපලබ්ධි නොවූ | |
| 151 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ඉන්දියා එක්සිම් බැංකුව | ණය පහසුකම් | 91.80 | 28-දැප්-16 | 30-දැප්-31 | | උපලබ්ධි නොවූ | |
| 152 | ලංකා බන්ධනාගාර සංස්ථාව | මහජන බැංකුව | විදේශීය ණය සහ මෙටිය පුදු ආනයන බිල්පත් ආවරණය කිරීම | 900.00 | 11-මැයි-16 | 13-ජූනි-17 | 900.00 | උපලබ්ධි නොවූ | |
| 153 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | හැටන් නැෂනල් බැංකුව | කාලීන ණය පුරුදුකම් | 13.06 | 12-මැයි-16 | 15-අප්‍රේල්-31 | | 4,134.04 | |
| 154 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ඒක පක්ෂී බැංකුව | ණය පහසුකම් | 48.77 | 9-දැප්-16 | 20-මාර්තු-32 | 43.61 | 600.00 | |
| 155 | රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම් | 600.00 | 26-මැයි-16 | 26-මැයි-24 | | උපලබ්ධි නොවූ | |
| 156 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | ලංකා බැංකුව | කාලීන ණය පුරුදුකම් | 34.43 | 28-නොවැ-16 | 28-නොවැ-31 | | 3,675.82 | |
| 157 | ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය | හැටන් නැෂනල් බැංකුව | කාලීන ණය පුරුදුකම් | 23.42 | 9-දෙසැ-16 | 14-දෙසැ-30 | | 226,034.55 | |
| මුළු එකතුව | | | | 2,714.41 | 171.31 | 74,397.00 | 1,742.72 | 33.17 | 1,054.94 |
| | | | | 287,776.90 | | | | | |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්තාව්‍ය බැරකම් පිළිබඳ ප්‍රකාශය
 සටහන් 34(අ) 2016.12.31 දිනට භාණ්ඩාගාරය විසින් හිඟ කිරීම ලද බැංකු ඇපකරයන්

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව 2016.12.31 දිනට භාණ්ඩාගාර ඇපකරයන්හි සාරාංශය

| මුදල් වර්ගය | 2016.12.30 දිනට විනිමය අනුපාත | හිඟත් වූ | | නොපිය වූ වටිනාකම - ප්‍රාග්ධන | |
|---------------------------------------|-------------------------------|--|-----------------------------|--|-----------------------------|
| | | නියමිත මුදල් වර්ගය අනුව වටිනාකම මිලියන | වටිනාකම රුපියල් මිලියනවලින් | නියමිත මුදල් වර්ගය අනුව වටිනාකම මිලියන | වටිනාකම රුපියල් මිලියනවලින් |
| ඇ.ඩොලර් | 151.66 | 2,714.41 | 411,667.77 | 1,742.72 | 264,301.31 |
| යුරෝ | 160.92 | 171.31 | 27,567.82 | 33.17 | 5,337.63 |
| යෙන් | 1.3135 | 74,397.00 | 97,720.46 | 1,054.94 | 1,385.66 |
| රුපියල් | | 287,776.90 | 287,776.90 | 226,034.55 | 226,034.55 |
| මුළු එකතුව රුපියල් මිලියනවලින් | | | 824,732.95 | | 497,059.16 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

| සටහන් - 34 (ආ) - 2016.12.31 දිනට බැරකඩවලට හිඟත් කළ සහන ලීසි සහ වගකීම් පවැඩි ප්‍රකාශය | සහන ලීසි වටිනාකම (L.C. Amount) | | | | | | | | | | මූලධර්ම | | |
|--|---------------------------------------|-----------------|----------------|------------------|---------------|--------------------|------------------|----------------|--------------------|------------------|----------|---------------|--------------------|
| | ආයතනය | වැටුප් හෝ ආයතනය | කාරණය | ඇ.ඩොලර් (මිලියන) | යුරෝ (මිලියන) | පවත් යෙදී (මිලියන) | රැජියල් (මිලියන) | හිඟත් කළ දිනය | කාලය ඉකුත් වන දිනය | ඇ.ඩොලර් (මිලියන) | | යුරෝ (මිලියන) | පවත් යෙදී (මිලියන) |
| 1 | සීමාසහිත ලංකා සහෝදර | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | 21.50 | | | | 1-සැප්-14 | 31-අගෝ-15 | | | | 1,238.80 |
| 2 | සීමාසහිත ලංකා සහෝදර | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | 45.00 | | | | 31-මැයි-14 | 30-අප්‍රේල්-15 | | | | 6,547.60 |
| 3 | සීමාසහිත ලංකා සහෝදර | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | 11.25 | | | 4,000.00 | 30-දෙ-14 | 31-ජූලි-15 | | | | 3,000.00 |
| 4 | සීමාසහිත ලංකා සහෝදර | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 15,000.00 | 22-ජූලි-15 | 21-ජූලි-16 | | | | 15,000.00 |
| 5 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 14,550.00 | 29-ජූලි-15 | 31-මාර්තු-16 | | | | 14,550.00 |
| 6 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | | | | | 29-ජූලි-15 | 31-මාර්තු-16 | | | | |
| 7 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | 35.00 | | | | 28-අප්‍රේල්-16 | 30-අප්‍රේල්-17 | 35.00 | | | |
| 8 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | 35.00 | | | | 28-අප්‍රේල්-16 | 30-අප්‍රේල්-17 | 35.00 | | | |
| 9 | ශ්‍රී ලංකා නේ මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 500.00 | 22-ජූලි-16 | 31-ජූලි-20 | | | | 183.30 |
| 10 | ශ්‍රී ලංකා නේ මණ්ඩලය | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 500.00 | 22-ජූලි-16 | 31-ජූලි-20 | | | | 493.00 |
| 11 | ඒ අලෙවි මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 200.00 | 19-අගෝ-16 | 19-අගෝ-17 | | | | 600.00 |
| 12 | ඒ අලෙවි මණ්ඩලය | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 400.00 | 21-සැප්-16 | 21-සැප්-17 | | | | 200.00 |
| 13 | ඒ අලෙවි මණ්ඩලය | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 200.00 | 19-අගෝ-16 | 19-අගෝ-17 | | | | 200.00 |
| 14 | ඒ අලෙවි මණ්ඩලය | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | | | | 200.00 | 21-සැප්-16 | 21-සැප්-17 | | | | 200.00 |
| 15 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | ලංකා බැංකුව | ණය ඇප පුරුකුම් | 45.00 | | | | 7-මැයි-16 | 7-මැයි-17 | 45.00 | | | |
| 16 | ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා | මහජන බැංකුව | ණය ඇප පුරුකුම් | 45.00 | | | | 7-මැයි-16 | 7-මැයි-17 | 45.00 | | | |
| | මුළු එකතුව | | | 237.75 | - | - | 35,550.00 | | | 160.00 | - | - | 42,012.70 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් 34 අසම්භාව්‍ය බැරකම් පිළිබඳ ප්‍රකාශය
 සටහන් 34(ආ) 2016.12.31 දිනට බැංකුවලට හිකුත් කළ සහ ලැබී සහ වගකීම් පිළිබඳ ප්‍රකාශය

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව 2016.12.31 දිනට සහන ලිපිවල (LC) සාරාංශය

| මුදල් වර්ගය | 2016.12.30 දිනට විනිමය අනුපාත | හිකුත් වූ | | නොපිය වූ වටිනාකම - ප්‍රාග්ධන | |
|---------------------------------------|-------------------------------|--|------------------------------|--|-----------------------------|
| | | නියමිත මුදල් වර්ගය අනුව වටිනාකම මිලියන | -වටිනාකම රුපියල් මිලියනවලින් | නියමිත මුදල් වර්ගය අනුව වටිනාකම මිලියන | වටිනාකම රුපියල් මිලියනවලින් |
| ඇ.ඩොලර් | 151.66 | 237.75 | 36,057.17 | 160.00 | 24,265.60 |
| යුරෝ | 160.92 | - | - | - | - |
| යෙන් | 1.3135 | - | - | - | - |
| රුපියල් | - | 35,550.00 | 35,550.00 | 42,012.70 | 42,012.70 |
| මුළු එකතුව රුපියල් මිලියනවලින් | | | 71,607.17 | | 66,278.30 |

මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් ඉතිරිය....

සටහන් - 35 ණය ගැනුම් පිරිවැය ප්‍රාග්ධනික කිරීම

| ශීර්ෂ අංකය | අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව | ව්‍යාපෘති විස්තරය | වැය විස්තරය | පොළිය |
|--------------|---|---|--------------------|----------------------|
| 111 | සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | දෙවන සෞඛ්‍ය සංව වැඩසටහන යටතේ වූ ක්‍රියාකාරකම් (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 111-2-13-2-2104-12 | 11,704,533 |
| 111 | සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | දෙවන සෞඛ්‍ය සංව වැඩසටහන යටතේ වූ ක්‍රියාකාරකම් (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 111-2-13-2-2502-12 | 36,366,725 |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | මාතර බෙලිඅත්ත කනරම නව දුම්රිය මාර්ගය (ආනයන අපනයන බැංකුව - චීනය) | 114-2-4-1-2104-12 | 270,806,778 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | දැනුම් කේන්ද්‍රීය පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 126-2-7-3-2001-12 | 67,542,519 |
| 212 | විභාග දෙපාර්තමේන්තුව | දැනුම් කේන්ද්‍රීය පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 212-2-1-0-2502-12 | 2,034,992 |
| 213 | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | දැනුම් කේන්ද්‍රීය පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 213-2-1-0-2502-12 | 1,002,619 |
| 160 | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා - රජය - සෞඳි - කුවේට් - චීනය - ඔපෙක්) | 160-2-5-1-2502-12 | 1,222,428,884 |
| 160 | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | ජල සම්පත් සංවර්ධනය සඳහා ආයෝජන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ආ.ස.බැ.) | 160-2-5-11-2502-12 | 41,049,098 |
| 160 | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | වේලි ආරක්ෂක හා ජල සම්පත් කළමනාකරණ සඳහා අතිරේක මූල්‍යකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 160-2-5-13-2502-12 | 20,022,350 |
| 198 | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | දේශගුණික අවබලපෑම අවම කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 198-2-3-16-2502-12 | 28,956,053 |
| 117 | උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | ගොඩනැගිලි හා ඉදිකිරීම් - පිටත වට රවුම් මාර්ගය (කඩවක සිට කෙරවලපිටිය දක්වා) | 117-2-3-10-2104-12 | 29,279,671 |
| 162 | මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය | කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 162-2-3-4-2502-12 | 68,541,098 |
| 162 | මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය | උපායමාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (නගර සංවර්ධනය) (ශ්‍රී ලංකා රජය/ජපානය) | 162-2-3-8-2502-12 | 28,109,273 |
| 166 | නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ලෝක බැංකුව) | 166-2-3-19-2502-12 | 14,193,213 |
| එකතුව | | | | 1,842,037,807 |

පැහැදිලි කිරීම් සටහන්

සටහන 10 කල්බදු වාහන

ජාතික අයවැය දෙපාර්තමේන්තු වකුලේඛ 150 අනුව කල්බදු ක්‍රමය යටතේ මෝටර් රථ 4,171 ක් සහ මෝටර් සයිකල් සහ ස්කූටර් 143,901 ක් 2016 වර්ෂයේ දී ලබාගෙන ඇති අතර මෙම වර්ෂය තුළ දී ඒ සඳහා වාරික වශයෙන් රුපියල් 5,792,703,689 ක මුදලක් වියදම් දරා ඇත.

සටහන 16 ජංගම නොවන වත්කම් ප්‍රකාශය

මූල්‍ය නොවන වත්කම් මූල්‍ය ප්‍රකාශවල වාර්තා කිරීමේ කොටසක් වශයෙන් අමාත්‍යාංශ 67 ක් හා දෙපාර්තමේන්තු 113 ක් මූල්‍ය නොවන වත්කම් පිරිවැයට හෝ නැවත අගය කරන ලද වටිනාකමට මෙම ගිණුම් වර්ෂය තුළ වාර්තා කරන ලද අතර අනෙකුත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු ද මෙම ගිණුම් ක්‍රමවේදයට අනුක්‍රමයෙන් ඇතුළත් වනු ඇත.

සටහන 35 ණයගැණුම් පිරිවැය

රාජ්‍ය ගිණුම් වකුලේඛ අංක 230/2013 අනුව සුදුසුකම් ලබන වත්කම් අත්පත්කර ගැනීම, ඉදිකිරීම හෝ නිෂ්පාදනය කිරීමට ඍජුවම අදාළ වන පොළිය එම වත්කම්වලට ප්‍රාග්ධනික කළ යුතු ය. ඒ අනුව සටහන 35 හි ඇතුළත් විදේශීය මූල්‍යයන් යටතේ වන ව්‍යාපෘතිවලට අදාළ රු.1,842,037,807/ ක පොළියක් වර්ෂය තුළදී ප්‍රාග්ධනික කරනු ලැබීය.

උපලේඛනය I වංචල වත්කම් අපහරණය

ප්‍රචරිත වර්ෂයේ වත්කම් අපහරණයන් එළඹෙන වර්ෂයේ ගිණුම් සටහන් මගින් හෙළිදරව් කෙරේ.

උපලේඛනය IV පළාත් සභා මුළු ආදායම් සහ වියදම්

පළාත් සභා 09 සඳහා මුළු ආදායම රුපියල් 79,926,504,043 සහ මුළු වියදම රුපියල් 270,035,464,759 ක් මෙම වර්ෂයේ වාර්තා කර ඇත.

නව ගිණුම්කරණ ප්‍රතිපත්තින් යොදාගැනීම

භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය වාර්තා කිරීමට හැකි වන පරිදි ඒ සඳහා වූ ගිණුම් තැබීමේ ක්‍රමවේදය 2016 වර්ෂයේ සිට සංශෝධනය කරන ලදී. ඒ අනුව 2016 වර්ෂයට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම නැවත එහි මුහුණත අගයට ගෙන ඒම සඳහා වූ ගැලපීම් ප්‍රායෝගික හේතූන් මත සිදුනොකරන ලද අතර 2016 වර්ෂයේ සිට නිකුත්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම පමණක් එහි මුහුණත අගයට වාර්තා කර ඇත.

පළමු වර්ෂය I - 2004.01.01 දිනෙන් පසුව අත්පත් කර ගන්නා ලද වැඩිම වත්කම්වල වටිනාකම

රු.: 000

| අංකය | අංශය | වසර | | | | | | | | | | | | | | | |
|------|---|--------|--------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|---------|-----------|-------------|--------|-------------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 1 | අභිරුද්ධ, ජනාවාස | - | 30,910 | 1,321,809 | 1,332,904 | 2,236,847 | 2,410,346 | 2,612,435 | 3,085,334 | 3,085,334 | 3,329,504 | 3,698,864 | 108,225 | - | 3,807,089 | 40,352 | 3,847,441 |
| 2 | අනුමානා කර්මාලය | 335 | 17,172 | 56,615 | 56,615 | 60,615 | 62,918 | 89,102 | 121,383 | 130,920 | 130,920 | 131,074 | 5,190 | - | 136,264 | 41,027 | 177,291 |
| 3 | විවේක කර්මාලය (විදිමුදු ලේකම් කර්මාලය (ප්‍රජාපති අමාත්‍යවරු)) | - | - | - | - | - | - | - | 77,609 | 166,350 | 198,927 | 228,312 | - | - | 228,312 | - | 228,312 |
| 4 | ජනවාර්ෂිකවල විකිණීමකාරකාරු | - | 4,764 | 8,254 | 8,254 | 14,513 | 14,513 | 18,653 | 18,653 | 19,161 | 19,161 | 19,161 | - | - | 19,161 | - | 19,161 |
| 5 | අමාත්‍ය මණ්ඩල කර්මාලය | - | - | 8,990 | 8,990 | 16,160 | 18,932 | 18,932 | 18,932 | 30,044 | 30,044 | 28,399 | - | - | 28,399 | - | 28,399 |
| 6 | රජය සේවා කොමිෂන් සභාව | - | 100 | 1,088 | 1,088 | 8,879 | 8,879 | 8,879 | 8,879 | 8,879 | 8,879 | 8,879 | - | - | 8,879 | - | 8,879 |
| 7 | අධිකරණ සේවා කොමිෂන් සභාව | - | - | 249 | 5,560 | 6,117 | 6,117 | 6,117 | 6,117 | 6,134 | 11,212 | 11,212 | - | - | 11,212 | - | 11,212 |
| 8 | ජාතික වෛද්‍ය විද්‍යාල කොමිෂන් සභාව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 10 | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව | - | - | - | - | - | - | - | 9,795 | 18,825 | 18,825 | 18,825 | - | - | 18,825 | - | 18,825 |
| 11 | මුදල් කොමිෂන් සභා කර්මාලය | - | 4,850 | 4,850 | 7,700 | 7,700 | 7,795 | 12,835 | 12,835 | 12,835 | 12,835 | 12,835 | - | - | 12,835 | - | 12,835 |
| 12 | ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | - | - | - | - | - | - | - | 6,125 | 6,125 | 6,277 | 6,277 | - | 1,340 | 4,937 | - | 4,937 |
| 13 | ශ්‍රී ලංකා මහ බැංකු විමර්ශන කොමිෂන් සභාව | - | - | - | - | - | - | - | 8,071 | 8,071 | 8,426 | 14,081 | - | - | 14,081 | - | 14,081 |
| 14 | නීතිපති දෙපාර්තමේන්තුව | - | - | - | 90,400 | 215,126 | 219,221 | 225,340 | 225,340 | 225,340 | 225,340 | 225,334 | - | - | 225,334 | - | 225,334 |
| 15 | නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව | - | 13,770 | 13,770 | 27,620 | 27,620 | 27,620 | 27,620 | 27,980 | 27,980 | 27,980 | 27,980 | - | - | 27,980 | - | 27,980 |
| 16 | පාර්ලිමේන්තුව | 6,800 | 27,735 | 27,735 | 27,735 | 61,770 | 68,870 | 76,370 | 111,813 | 159,853 | 159,044 | 150,716 | - | - | 150,716 | 15,393 | 166,108 |
| 17 | පාර්ලිමේන්තුවේ සහායක කමිෂනර්ස් කර්මාලය | 78 | 78 | 7,536 | 13,036 | 13,036 | 15,304 | 11,566 | 16,616 | 16,616 | 16,616 | 16,538 | - | - | 16,538 | 640 | 17,178 |
| 18 | පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන්ගේ කර්මාලය | - | 7,150 | 7,413 | 12,913 | 12,913 | 12,913 | 15,835 | 14,824 | 21,033 | 6,915 | 6,932 | - | 2,162 | 4,770 | - | 4,770 |
| 19 | පාර්ලිමේන්තුවේ විපක්ෂයකරුවන්ගේ කර්මාලය | 80 | 7,512 | 7,512 | 8,012 | 8,012 | 8,267 | 16,209 | 16,209 | 16,209 | 26,859 | 42,466 | - | 7,755 | 34,711 | - | 34,711 |
| 20 | මහලුරු දෙපාර්තමේන්තුව | - | - | - | 15,715 | 25,626 | 25,626 | 30,467 | 41,320 | 41,920 | 41,920 | 41,920 | - | - | 33,343 | - | 33,343 |
| 21 | විවේකකර්මාලය | - | 2,151 | 2,151 | 2,543 | 2,543 | 6,498 | 6,498 | 16,234 | 17,631 | 17,631 | 17,631 | - | - | 17,631 | - | 17,631 |
| 22 | ජනවාර්ෂිකවල විකිණීමකාරකාරු කොමිෂන් සභාව | - | - | - | - | - | - | 4,000 | 5,798 | 5,798 | 5,798 | 5,573 | - | - | 5,573 | - | 5,573 |
| 101 | මුද්‍රාපාලන අමාත්‍යාංශය | - | - | 5,500 | 24,545 | 24,545 | 24,545 | 32,717 | 38,976 | 45,359 | 56,959 | 57,950 | - | - | 57,950 | - | 57,950 |
| 102 | මුද්‍රා අමාත්‍යාංශය | 4,100 | 42,251 | 54,217 | 113,815 | 128,922 | 129,769 | 136,406 | 115,005 | 91,001 | 98,341 | 85,365 | 5,686 | 14,730 | 76,321 | 35,000 | 111,321 |
| 103 | ආරක්ෂක අමාත්‍යාංශය | 495 | 10,152 | 57,907 | 459,119 | 2,545,912 | 2,563,739 | 2,563,780 | 2,617,984 | 2,648,635 | 2,658,847 | 2,668,887 | 6,587 | - | 2,675,475 | 22,437 | 2,697,912 |
| 104 | ජාතික ප්‍රතිපාති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 136,770 | 1,418,230 | (1,281,460) | 17,851 | (1,263,609) |
| 105 | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | - | - | 47,035 | 47,035 | 47,035 | 51,353 | 157,676 | 340,555 | 498,439 | 764,053 | 950,114 | - | - | 950,114 | - | 950,114 |
| 106 | ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | - | - | 18,595 | 20,172 | 20,172 | 20,172 | 26,172 | 40,699 | 69,788 | 94,553 | 94,553 | - | - | 94,553 | 59,614 | 154,167 |
| 108 | තැපැල්, තැපැල් සේවා හා මුද්‍රා අමාත්‍යාංශය | - | 5,800 | 19,825 | 52,725 | 52,725 | 52,725 | 72,728 | 77,085 | 77,085 | 75,428 | 117,799 | - | 7,607 | 110,192 | - | 110,192 |
| 110 | අධිකරණ අමාත්‍යාංශය | 16,717 | 16,717 | 33,465 | 34,663 | 58,314 | 59,481 | 58,181 | 77,337 | 85,226 | 88,983 | 90,175 | - | - | 90,175 | - | 90,175 |
| 111 | පොදු, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | - | - | - | 18,296 | 18,296 | 51,713 | 75,510 | 129,855 | 194,188 | 413,954 | 1,032,853 | 7,800 | 1,000 | 1,039,653 | - | 1,039,653 |
| 112 | විදේශ කටයුතු අමාත්‍යාංශය | - | 25,986 | 151,191 | 273,957 | 345,547 | 386,696 | 405,674 | 509,828 | 614,621 | 652,494 | 750,498 | 81,604 | 1,595 | 830,507 | 79,612 | 910,118 |

පළමුවන වර්ෂය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිත වත්කම්වල වටිනාකම

2101 - ව්‍යාප්ත

| ලේඛන අංකය | ආයතනය | රු. '000 | | | | | | | | | | | | | | | |
|-----------|--|----------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-------|--------|-----------|--------|-----------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 113 | වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | - | - | 9,446 | 9,446 | 22,259 | 26,109 | 38,809 | 38,809 | 38,809 | 38,809 | 38,809 | - | - | 38,809 | - | 38,809 |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | - | - | 4,500 | 20,213 | 37,213 | 37,213 | 42,253 | 70,860 | 70,860 | 70,860 | 70,860 | - | - | 70,860 | - | 70,860 |
| 115 | බන්දුර නගර සභාවේ අමාත්‍යාංශය | - | - | 10,553 | 23,303 | 34,180 | 34,180 | 43,469 | 52,212 | 52,212 | 55,400 | 72,365 | - | - | 72,365 | - | 72,365 |
| 116 | සමුදායකරණ අමාත්‍යාංශය | - | 8,450 | 17,411 | 30,351 | 30,351 | 30,351 | 40,095 | 83,395 | 87,391 | 88,449 | 129,192 | - | - | 129,192 | - | 129,192 |
| 117 | වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශය | - | - | 5,432 | 67,087 | 83,787 | 83,787 | 125,414 | 125,414 | 597,552 | 602,904 | 611,284 | - | - | 611,284 | - | 611,284 |
| 117 | උපස්ථ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 7,360 | - | 7,360 | 69,525 | 76,885 |
| 118 | කෘෂිකර්ම අමාත්‍යාංශය | 15,047 | 18,274 | 37,096 | 123,672 | 125,089 | 192,710 | 228,062 | 228,062 | 228,062 | 241,455 | 293,485 | - | - | 293,485 | - | 293,485 |
| 119 | විදුලිබල හා මධ්‍යම අමාත්‍යාංශය | 1,682 | 16,727 | 16,727 | 16,727 | 16,727 | 16,727 | 21,324 | 30,075 | 30,256 | 23,387 | 41,493 | - | - | 41,493 | - | 41,493 |
| 119 | විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 31,960 | 31,960 |
| 120 | මහා සංවර්ධන හා කාර්මික කටයුතු අමාත්‍යාංශය | - | 3,475 | 16,325 | 26,175 | 26,175 | 26,175 | 44,628 | 51,511 | 74,243 | 79,323 | 79,323 | - | - | 79,323 | - | 79,323 |
| 120 | කාර්මික හා මහා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 41,000 | 41,000 |
| 121 | රාජ්‍ය පරිපාලන හා සේවයේ කටයුතු අමාත්‍යාංශය | 7,923 | 569,755 | 1,031,387 | 1,031,387 | 1,035,497 | 1,047,422 | 1,066,404 | 1,111,457 | 1,115,319 | 1,104,682 | 1,119,336 | - | - | 1,119,336 | - | 1,119,336 |
| 121 | සේවයේ කටයුතු අමාත්‍යාංශය | - | 3,428 | 13,707 | 52,662 | 57,218 | 61,928 | 35,929 | 35,929 | 42,429 | 67,531 | 67,531 | - | - | 67,531 | - | 67,531 |
| 122 | ජනමධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 123 | ශ්‍රී ලංකා විදුලිබල හා මධ්‍යම අමාත්‍යාංශය | - | - | 24,333 | 24,333 | 24,333 | 24,333 | 24,333 | 48,072 | 32,574 | 32,574 | 32,574 | - | - | 32,574 | - | 32,574 |
| 124 | සමාජ සේවා අමාත්‍යාංශය | - | - | 28,149 | 33,040 | 33,040 | 33,040 | 45,240 | 66,319 | 67,385 | 67,385 | 67,385 | - | - | 67,385 | - | 67,385 |
| 124 | සමාජ සේවාවල ගැනවීම හා සුභසාධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 35,000 | 35,000 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | 4,386 | 94,114 | 110,654 | 177,597 | 177,597 | 180,729 | 186,755 | 212,207 | 214,364 | 241,919 | 242,419 | 3,495 | - | 245,914 | 16,427 | 262,342 |
| 127 | කම්කරු හා කම්කරු සම්පූර්ණ අමාත්‍යාංශය | - | 19,050 | 30,410 | 47,090 | 47,090 | 47,776 | 47,724 | 64,224 | 61,573 | 70,727 | 106,100 | - | - | 106,100 | - | 106,100 |
| 128 | සමුදායකරණ කාර්මික හා සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | 26,036 | 36,785 | 39,049 | 39,049 | 39,049 | 51,554 | 76,829 | 76,829 | - | - | 76,829 | - | 76,829 |
| 130 | පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය | - | - | 8,131 | 8,131 | 81,036 | (109,079) | (65,054) | (16,177) | (31,825) | 216,701 | 631,518 | - | - | 631,518 | - | 631,518 |
| 130 | රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | - | - | 5,500 | 34,706 | 31,832 | 31,832 | 41,755 | 75,031 | 75,431 | (25,239) | (27,804) | - | 47,943 | (47,943) | 37,474 | (10,469) |
| 133 | තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | - | - | 9,000 | 42,434 | 42,434 | 42,434 | 46,622 | 57,324 | 57,332 | 60,634 | 60,634 | - | - | 60,634 | - | 60,634 |
| 134 | ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය | - | 9,000 | 35,579 | 115,151 | 115,151 | 134,674 | 146,950 | 187,187 | 196,742 | 203,147 | 231,369 | - | 5,502 | 225,867 | - | 225,867 |
| 136 | ශ්‍රී ලංකා අමාත්‍යාංශය | - | - | - | - | 4,350 | 18,828 | 28,452 | 28,452 | 28,452 | 45,676 | 61,695 | 6,859 | - | 68,554 | - | 68,554 |
| 138 | දේශීය මෙවලම් අමාත්‍යාංශය | - | 9,242 | 20,217 | 35,217 | 35,217 | 35,217 | 35,217 | 56,091 | 70,025 | 84,283 | 84,283 | - | - | 84,283 | - | 84,283 |
| 139 | බිහිරි හා ජලය අමාත්‍යාංශය | 2,625 | 2,625 | 10,776 | 21,864 | 48,225 | 138,562 | 164,564 | 181,525 | 181,525 | 187,921 | 187,921 | - | - | 187,921 | - | 187,921 |
| 140 | පල සම්පත් හා ග්‍රාමීය ප්‍රති සංවර්ධන අමාත්‍යාංශය | - | - | 3,390 | 46,160 | 58,221 | 68,044 | 76,655 | 90,601 | 75,179 | 90,515 | 111,915 | - | - | 111,915 | - | 111,915 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසු අග්නික ලද වැඩි වත්කම්වල වටිනාකම

රු. '000

| 2016 - වසර | 2014 | 2013 | 2012 | 2011 | 2010 | 2009 | 2008 | 2007 | 2006 | 2005 | 2004 | 2015 | 2016 |
|---|---------|---------|---------|--------|--------|--------|--------|--------|--------|--------|--------|-----------|------------|
| අංකය | 2014 | 2013 | 2012 | 2011 | 2010 | 2009 | 2008 | 2007 | 2006 | 2005 | 2004 | අපහරණ | වෙනු කිරීම |
| 140 කදුරට වැඩ ගමන යවීමට පහසුකම් හා පුද්ගල සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,332 | 40,391 |
| 142 ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය | 111,486 | 99,244 | 99,244 | 96,153 | 83,035 | 83,035 | 68,035 | 59,035 | 33,619 | 20,795 | - | (286,998) | (246,607) |
| 143 පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය | 54,292 | 54,292 | 46,508 | 46,508 | 35,831 | 30,927 | 30,927 | 30,927 | 13,425 | 13,425 | 13,425 | - | - |
| 145 නැවත සැලැස්වීමේ අමාත්‍යාංශය | 104,536 | 104,536 | 89,094 | 82,945 | 56,068 | 56,068 | 48,863 | 39,363 | 16,638 | - | - | - | - |
| 145 පුනරුත්ථාපන, නැවත සැලැස්වීමේ හා විකල්ප අංශමය කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 79,800 | 62,999 |
| 147 ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය | - | - | 88,798 | 73,261 | 71,627 | 65,327 | 50,928 | 37,338 | 15,538 | 2,667 | 2,667 | - | 48,375 |
| 149 කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | 131,368 | 98,014 | 88,798 | 73,261 | 71,627 | 65,327 | 50,928 | 37,338 | 15,538 | 2,667 | 2,667 | - | 141,621 |
| 150 බන්ධනාගාර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,930 | 63,525 |
| 151 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 7,515 | - |
| 152 වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | 154,782 | 33,124 | 33,724 | 33,724 | 25,095 | 17,793 | 12,293 | 12,293 | 4,758 | 4,758 | 4,758 | - | 154,782 |
| 153 ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය | 112,817 | 102,065 | 102,065 | 94,031 | 87,594 | 72,094 | 72,094 | - | - | - | - | - | 112,817 |
| 155 පළාත් සහ හා පළාත් පාලන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 35,408 | 32,302 |
| 156 පොදු කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය | 104,978 | 104,978 | 98,793 | 95,842 | 71,342 | 20,861 | 20,861 | 22,402 | 14,902 | 1,912 | - | - | 104,978 |
| 158 රජය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 0 | 35,784 |
| 160 පරිසර පුනර්ජනනීය මලකඩ අමාත්‍යාංශය | 96,860 | 96,860 | 83,910 | 73,141 | 66,393 | 53,143 | 51,680 | 51,685 | 31,726 | 24,226 | 6,550 | - | 96,860 |
| 160 මහලැයි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,623 | - |
| 161 නිරන්තර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | 4,623 |
| 162 මහ නගර හා සේනාධිර සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | 4,623 |
| 166 ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය | 63,852 | 67,012 | 67,012 | 60,277 | 50,216 | 34,216 | 25,986 | 25,986 | - | - | - | - | 63,852 |
| 166 නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 167 විදේශ කාර්යාල අමාත්‍යාංශය | 32 | - | - | - | - | - | - | - | - | - | - | - | 32 |
| 171 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය | 84,795 | 84,780 | 66,333 | 45,289 | 31,855 | 14,795 | 14,795 | 14,795 | - | - | - | - | 84,795 |
| 173 රජය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | 20,753 | 20,753 | 20,753 | 20,753 | - | - | - | - | - | - | - | - | 20,753 |
| 174 පුනරුත්ථාපන හා නන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | 93,373 | 53,827 | 47,500 | 34,623 | 34,623 | - | - | - | - | - | - | - | 93,373 |
| 175 රජය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | - | 211 | 24,296 | 20,692 | - | - | - | - | - | - | - | - | 211 |
| 176 පිහිටි ඉඩම් සේවා අමාත්‍යාංශය | 44,009 | 44,009 | 24,365 | 24,335 | - | - | - | - | - | - | - | - | 44,009 |
| 176 රජය හා නාවික කටයුතු අමාත්‍යාංශය | 79,036 | - | - | - | - | - | - | - | - | - | - | - | 79,036 |

පළමුවන කොටස I - 2004.01.01 දිනෙන් පසුව අත්පත් කර ගන්නා ලද වංචිත වත්කම්වල වටිනාකම

2101 - වත්ත

රු. '000

| ලේඛන අංකය | ආයතනය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | | 2016 | | |
|-----------|---|-------|-------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|-------|-------|--------|-------|--------|
| | | | | | | | | | | | | | වත්කම | අපහරණ | වත්කම | වත්කම | |
| 177 | සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | 12,083 | 11,534 | 17,633 | - | - | 17,633 | - | 17,633 |
| 178 | පොල් සංවර්ධන හා ජනතා විකාශන අමාත්‍යාංශය | - | - | - | - | - | - | 17,197 | - | 22,275 | 37,366 | 56,445 | - | - | 56,445 | - | 56,445 |
| 179 | භෞතික සේවා හා විනෝද අමාත්‍යාංශය | - | - | - | - | - | - | 28,554 | 42,303 | 28,554 | 38,944 | 46,113 | - | - | 46,113 | - | 46,113 |
| 180 | ජල අපනයන ගෝල ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | 42,303 | 42,303 | 42,303 | 42,303 | 77,399 | - | - | 77,399 | - | 77,399 |
| 181 | විද්‍යාල ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | 39,292 | 40,075 | 40,075 | 42,177 | 48,769 | - | - | 48,769 | - | 48,769 |
| 182 | විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය | - | - | 14,515 | 14,515 | 19,890 | 19,890 | 19,890 | 56,740 | 56,740 | 56,740 | 56,740 | - | - | 56,740 | - | 56,740 |
| 182 | විදේශ රැකියා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 6,159 | 6,339 | 16,244 | 16,244 | - | - | 16,244 | - | 16,244 |
| 183 | මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 19,162 | 35,800 | 35,800 | 45,959 | - | - | 45,959 | - | 45,959 |
| 184 | ජූරියම් ප්‍රවහන සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 16,000 | 16,000 | 23,879 | 24,079 | - | - | 24,079 | - | 24,079 |
| 185 | විදේශ සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 35,473 | - | - | 35,473 | - | 35,473 |
| 187 | ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 6,683 | - | - | 6,683 | - | 6,683 |
| 188 | ජූරියම් උදාහරණ හා පොදු විකේතන කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 30,893 | - | - | 30,893 | - | 30,893 |
| 190 | නීතිය හා සාමාජික පිළිබඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 194 | විදේශ-දේශ හා විදේශ සහයෝගීතා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 52 | 52 |
| 195 | සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | 1,176 | 1,607 | 1,607 | 1,607 | 1,607 | - | - | 1,607 | - | 1,607 |
| 197 | නිපුණතා සංවර්ධන හා වාණිජ පුහුණු අමාත්‍යාංශය | - | - | - | - | - | - | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | - | - | 4,965 | - | 4,965 |
| 201 | මෝදර කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | 595 | 595 | 595 | 595 | 595 | - | - | 595 | - | 595 |
| 202 | පුළුඹ ආරම්භ හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | 2,101 | 4,876 | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | 4,965 | - | - | 4,965 | - | 4,965 |
| 203 | ශ්‍රී සිංහලී ආරම්භ කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | 595 | 595 | 595 | 595 | 595 | 595 | 595 | - | - | 595 | - | 595 |
| 205 | මහ හාත්තපු දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 2,016 | 7,056 | 7,056 | 7,056 | 7,056 | 7,056 | - | - | 7,056 | - | 7,056 |
| 207 | පුරා විද්‍යා දෙපාර්තමේන්තුව | 5,573 | 5,573 | 9,773 | 10,538 | 10,538 | 14,802 | 14,802 | 14,802 | 14,802 | 14,802 | 17,671 | - | - | 17,671 | - | 17,671 |
| 208 | ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව | - | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | 3,475 | - | - | 3,475 | - | 3,475 |
| 209 | ජාතික දේශගුණානුකූල දෙපාර්තමේන්තුව | 2,275 | 2,275 | 2,275 | 2,275 | 2,275 | 2,275 | 2,612 | 2,612 | 2,612 | 2,612 | 2,612 | - | - | 2,612 | - | 2,612 |
| 210 | ජනවාර්ෂික දෙපාර්තමේන්තුව | - | - | 79 | 9,379 | 9,379 | 9,379 | 9,379 | 9,126 | 9,126 | 9,126 | 9,126 | - | - | 9,126 | - | 9,126 |
| 211 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | - | - | 20,518 | 20,518 | 20,518 | 20,518 | 20,518 | 20,518 | 20,518 | 15,114 | 5,490 | - | 20,604 | - | 20,604 |
| 212 | විවෘත දෙපාර්තමේන්තුව | - | 2,875 | 2,875 | 8,797 | 8,797 | 8,797 | 7,402 | 7,402 | 4,617 | 4,617 | 4,617 | - | - | 4,617 | - | 4,617 |
| 213 | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 11,238 |
| 215 | කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව | - | - | 75,205 | 78,705 | 78,705 | 78,705 | 78,705 | 78,705 | 78,705 | 78,705 | 78,705 | - | - | 78,705 | - | 78,705 |
| 216 | සමාජ සේවා දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 345 | 345 | 345 | 345 | 345 | 345 | - | - | 345 | - | 345 |
| 217 | ජනවාර්ෂික සේවා දෙපාර්තමේන්තුව | - | - | - | 3,877 | 3,877 | 3,877 | 3,877 | 3,877 | 3,877 | 3,877 | 3,877 | - | - | 3,877 | - | 3,877 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වැඩිම වත්කම්වල වටිනාකම

2101 - ව්‍යාප්ත

රු.: 000

| ලිපි අංකය | ආයතනය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|-----------|--|--------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|---------|-----------|
| | | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම |
| 219 | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | - | - | - | 3,098 | 3,098 | 3,098 | 3,098 | 3,098 | 3,098 | 3,098 | 3,098 | - | 3,098 |
| 220 | ආයුර්වේද දෙපාර්තමේන්තුව | - | 789 | 6,584 | 6,584 | 6,584 | 6,584 | 6,584 | 6,584 | 6,584 | 6,584 | 6,584 | - | 6,584 |
| 221 | කම්කරු දෙපාර්තමේන්තුව | - | 48 | 20,788 | 20,788 | 20,788 | 20,788 | 20,788 | 20,788 | 20,788 | 20,788 | 20,788 | - | 20,788 |
| 222 | ශ්‍රී ලංකා යුද හමුදාව | - | 409,651 | 973,124 | 1,468,196 | 2,453,745 | 3,752,398 | 3,964,911 | 5,703,611 | 5,717,217 | 5,713,580 | 5,738,169 | 94,984 | 5,862,567 |
| 223 | ශ්‍රී ලංකා නාවික හමුදාව | 38,152 | 38,152 | 251,852 | 761,052 | 1,266,602 | 1,466,230 | 1,623,572 | 2,360,662 | 2,382,203 | 2,177,757 | 2,305,206 | 100,078 | 2,270,099 |
| 224 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | - | 201,940 | 401,595 | 523,506 | 686,680 | 780,672 | 787,112 | 1,204,615 | 1,230,569 | 1,343,734 | 1,370,655 | - | 1,464,494 |
| 225 | පොලීස් දෙපාර්තමේන්තුව | - | - | 479,644 | 680,084 | 2,192,626 | 2,365,837 | 2,522,492 | 5,178,483 | 5,207,967 | 5,207,967 | 5,207,967 | - | 5,207,967 |
| 226 | ආගමන හා විවෘත දෙපාර්තමේන්තුව | - | - | 10,410 | 10,410 | 10,410 | 10,410 | 10,410 | 10,410 | 10,930 | 10,930 | 10,930 | - | 10,930 |
| 227 | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව | 3,665 | 3,665 | 15,765 | 17,700 | 27,700 | 27,700 | 27,700 | 27,808 | 27,808 | 27,808 | 27,808 | - | 27,808 |
| 228 | අධිකරණ පරිපාලනය | - | - | 1,321 | 17,176 | 186,796 | 202,237 | 217,678 | 231,832 | 231,832 | 231,832 | 231,832 | - | 231,832 |
| 229 | නීතිපති දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 651 | 651 |
| 230 | නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 11,740 | (11,740) |
| 232 | ව්‍යවහාර දෙපාර්තමේන්තුව | 17,813 | 19,905 | 45,497 | 58,804 | 79,926 | 84,901 | 107,970 | 107,970 | 107,970 | 159,371 | 159,371 | - | 454,541 |
| 233 | රජයේ රථ පරීක්ෂක දෙපාර්තමේන්තුව | - | - | 3,441 | 13,137 | 13,137 | 18,177 | 18,177 | 18,177 | 14,331 | 12,051 | 12,529 | - | 12,529 |
| 235 | නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව | - | - | 1,575 | 2,699 | 8,747 | 10,027 | 10,416 | 10,416 | 10,416 | 10,416 | 10,416 | - | 10,416 |
| 237 | ජාතික ක්‍රීඩා සම්පාදන දෙපාර්තමේන්තුව | - | 2,506 | 2,506 | 7,856 | 7,856 | 10,081 | 10,081 | 10,081 | 10,081 | 10,081 | 10,081 | - | 10,081 |
| 238 | රජයේ මුද්‍රා ප්‍රකාශන දෙපාර්තමේන්තුව | - | - | - | 11,400 | 11,400 | 13,668 | 13,668 | 13,668 | 13,668 | 13,668 | 13,668 | 2,700 | 10,968 |
| 239 | විද්‍යා සම්පත් දෙපාර්තමේන්තුව | - | - | 7,973 | 7,973 | 7,973 | 10,241 | 15,155 | 15,155 | 14,909 | 14,909 | 14,909 | 16,950 | (2,041) |
| 240 | ජාතික අපනයන දෙපාර්තමේන්තුව | - | - | 3,475 | 7,100 | 7,100 | 7,100 | 7,100 | 282,966 | 1,685,187 | 2,892,208 | 4,494,710 | - | 4,494,710 |
| 241 | රජයේ ව්‍යාපාර දෙපාර්තමේන්තුව | - | - | - | 12,200 | 12,200 | 12,200 | 12,200 | 12,200 | 12,200 | 12,200 | 12,200 | - | 12,200 |
| 242 | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව | - | - | - | 2,600 | 2,600 | 2,600 | 2,600 | 2,600 | 2,600 | 2,600 | 2,600 | - | 2,600 |
| 243 | සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව | - | - | 2,800 | 2,800 | 2,800 | 2,800 | 2,800 | 2,800 | 2,800 | - | - | - | (14,977) |
| 244 | වෙළඳ, තීරු මුද්‍රා හා ආරක්ෂිත ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | - | - | - | 8,400 | 8,400 | 8,400 | 8,400 | 8,400 | 8,400 | 8,400 | 8,400 | - | 8,400 |
| 245 | රජයේ මුද්‍රා දෙපාර්තමේන්තුව | - | - | 3,500 | 3,500 | 9,365 | 9,365 | 9,365 | 9,365 | 9,365 | 9,365 | 6,494 | - | 6,494 |
| 246 | දේශීය අර්ධ සංස්ථා දෙපාර්තමේන්තුව | 4,999 | 50,608 | 60,508 | 90,675 | 90,675 | 90,675 | 90,675 | 90,675 | 90,675 | 90,675 | 90,675 | - | 90,675 |
| 247 | ශ්‍රී ලංකා රේගුව | - | 18,562 | 18,562 | 3,923,342 | 3,923,342 | 3,929,768 | 3,944,699 | 3,946,629 | 3,946,629 | 3,960,455 | 3,960,455 | 1,496 | 3,961,951 |
| 248 | පුරවැසි දෙපාර්තමේන්තුව | - | - | 14,407 | 31,744 | 31,744 | 34,298 | 34,298 | 34,298 | 34,298 | 34,298 | 34,298 | - | 34,298 |
| 249 | ගාණිතාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | - | - | - | 12,818 | 12,818 | 12,818 | 12,818 | 5,636 | 5,636 | 5,636 | 5,636 | 18,200 | (12,564) |
| 250 | රජයේ ගිණුම් දෙපාර්තමේන්තුව | - | - | - | 6,500 | 6,500 | 6,500 | 6,500 | 6,500 | 2,800 | 2,800 | - | - | (9,800) |
| 251 | කබලේෂන් දෙපාර්තමේන්තුව | - | - | - | 7,955 | 7,955 | 7,605 | 7,605 | 7,605 | 7,605 | 6,598 | 6,598 | - | 6,598 |
| 252 | ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව | 3,446 | 6,874 | 29,132 | 48,643 | 48,643 | 48,643 | 77,501 | 79,955 | 79,955 | 79,955 | 79,955 | - | 79,955 |
| 253 | විද්‍යා මධ්‍යස්ථාන දෙපාර්තමේන්තුව | - | - | 3,360 | 14,205 | 14,205 | 14,205 | 14,205 | 14,205 | 14,205 | 14,205 | 14,205 | - | 14,205 |
| 254 | රජයේ පුහුණු පනතරු දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | 105 | 105 | 105 | 105 | - | 105 |
| 255 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කොළඹ | 6 | 6 | 6 | 6 | 6 | 81 | 81 | 81 | 81 | (11,440) | (14,047) | 2,850 | (16,897) |
| 256 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගම්පහ | - | - | - | - | (1,932) | (1,932) | (1,932) | (1,932) | (1,932) | (1,932) | (1,932) | - | (1,932) |
| 262 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ | - | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | 17,070 | - | 17,070 |
| 264 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යාපනය | - | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | 5,390 | - | 5,390 |

පළමු කොටස I - 2004.01.01 දිනෙන් පසුව අත්පත් කර ගන්නා ලද වැඩිම වත්කම්වල වටිනාකම

2101 - ව්‍යාප්ත

රු.: 000

| ලිපි අංකය | ආයතනය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|-------------------|--|----------------|------------------|------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|------------------|-------------------|
| | | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම | වත්කම |
| 271 | දුප්පුකුලියා ලේකම් කාර්යාලය - නිකුත්වූය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 280 | ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | 2,520 | - | 2,520 |
| 281 | තොරතුරු සැපයීමේ දෙපාර්තමේන්තුව | - | 6,500 | 6,500 | 6,500 | 7,033 | 7,033 | 7,033 | 7,033 | 7,033 | 6,869 | 6,869 | - | 6,869 |
| 282 | වාර්තා සැපයීමේ දෙපාර්තමේන්තුව | 494 | 494 | 181,243 | 249,450 | 372,179 | 482,062 | 509,670 | 509,670 | 509,670 | 509,084 | 523,038 | - | 523,038 |
| 283 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 3,350 | 3,350 | 3,350 | 3,350 | 3,350 | 14,620 | 14,620 | 14,620 | 14,620 | 14,620 | 14,774 | - | 14,774 |
| 284 | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | - | 2,643 | 23,508 | 23,508 | 23,508 | 23,508 | 23,508 | 23,508 | 23,508 | - | 23,508 |
| 285 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | - | - | - | 18,850 | 18,850 | 18,850 | 18,850 | 19,519 | 19,519 | 19,519 | 19,519 | 781 | 22,156 |
| 286 | ඉඩම් කොමසාරිස් ජනාධිපති දෙපාර්තමේන්තුව | - | 7,150 | 7,150 | 7,150 | 7,150 | 7,150 | 7,150 | 7,150 | 7,150 | 7,150 | - | - | 7,150 |
| 287 | ඉඩම් හිමිකම් නිවැරදි කිරීමේ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 288 | මිනින්දෝරු දෙපාර්තමේන්තුව | - | - | - | 11,400 | 11,400 | 11,400 | 11,400 | 11,400 | 11,400 | 11,400 | 11,400 | - | 11,400 |
| 290 | ධීර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව | - | - | - | 1,521 | 11,617 | 11,617 | 11,899 | 11,899 | 11,997 | 11,997 | 11,997 | - | 11,997 |
| 291 | මෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 181 | 181 | 12,054 | 12,054 | 12,054 | 12,054 | 23,954 | 38,524 | 38,524 | 37,961 | 33,882 | - | 33,882 |
| 292 | සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව | - | - | 7,500 | 7,500 | 7,500 | 10,520 | 10,520 | 10,520 | 10,518 | 10,489 | 10,489 | - | 10,489 |
| 293 | ජෛව සංරක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | - | 1,266 | 1,266 | 5,341 | 20,155 | 33,114 | 33,114 | 33,114 | 33,114 | - | 33,114 |
| 294 | ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව | - | 359 | 359 | 6,654 | 14,879 | 25,575 | 25,575 | 25,575 | 25,575 | 25,575 | 25,575 | - | 25,575 |
| 295 | වැණිදර දෙපාර්තමේන්තුව | - | - | - | 3,410 | 3,410 | 3,410 | 3,410 | 3,410 | 3,331 | 3,481 | 3,481 | - | 3,481 |
| 296 | ආහසන හා ආහසන පාලන දෙපාර්තමේන්තුව | - | - | 89 | 4,689 | 8,584 | 8,584 | 8,584 | 8,584 | 8,584 | 8,584 | 8,584 | - | 8,584 |
| 298 | මිදුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව | - | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | 2,256 | - | 2,256 |
| 300 | ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව | - | - | - | - | 2,760 | 2,760 | 2,760 | 2,760 | 2,760 | 2,760 | 2,760 | - | 2,760 |
| 302 | සමුදායකර සේවක කොමිෂන් සභාව | - | 7 | 2,502 | 2,502 | 2,502 | 2,502 | 2,502 | 2,501 | 2,495 | 2,489 | 2,489 | - | 2,489 |
| 304 | කැලණි විද්‍යා දෙපාර්තමේන්තුව | - | 3,970 | 3,970 | 3,970 | 3,970 | 3,970 | 3,970 | 3,970 | 3,970 | 3,984 | 4,074 | - | 4,074 |
| 306 | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | - | 5,285 | 5,285 | 3,624,645 | 8,573,784 | 10,526,170 | 14,412,658 | 17,682,917 | 24,420,249 | 26,116,847 | 31,555,736 | 31,105 | 31,943,685 |
| 307 | මෙරල රජ මහා විද්‍යාල දෙපාර්තමේන්තුව | - | 3,227 | 5,227 | 5,227 | 5,229 | 5,229 | 4,976 | 4,976 | 4,976 | 4,976 | 4,976 | - | 4,976 |
| 308 | තැපැල් දෙපාර්තමේන්තුව | 2,095 | 33,225 | 123,212 | 123,274 | 151,812 | 178,418 | 202,415 | 219,507 | 219,507 | 297,797 | 297,797 | - | 300,718 |
| 309 | තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව | - | 4,950 | 5,300 | 5,300 | 5,300 | 9,008 | 7,885 | 5,206 | 773 | 45 | 39 | 459 | (420) |
| 310 | ජාතික සංරක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | - | 4,000 |
| 311 | ජාතික ගොවිකම සැලසුම් දෙපාර්තමේන්තුව | - | - | 3,630 | 3,630 | 8,630 | 8,630 | 8,630 | 8,630 | 8,630 | 8,630 | 6,430 | - | 6,430 |
| 313 | විද්‍යා ප්‍රවර්ධන සභාව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 314 | දකුණු පළාත් සභාව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 319 | සබරගමුව පළාත් සභාව | - | - | 7,500 | 7,500 | 7,500 | 7,500 | 7,500 | 7,500 | 7,500 | 7,500 | 7,500 | - | 7,500 |
| 320 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | 34,065 | 34,065 | 81,960 | 87,086 | 87,086 | 87,086 | 87,086 | 87,086 | 87,086 | - | 87,086 |
| 322 | ජාතික දැරිදි, උද්‍යාන දෙපාර්තමේන්තුව | - | - | - | - | 3,700 | 3,700 | 3,700 | 14,446 | 14,446 | 18,887 | 18,887 | - | 18,887 |
| 323 | දකුණු පළාත් සභාව | - | - | - | - | - | 2,520 | 2,520 | 2,520 | 2,520 | 2,520 | 2,520 | - | (7,084) |
| 325 | සබරගමුව පළාත් සභාව | - | - | - | - | - | 9,684 | 9,684 | 9,684 | 9,684 | 9,684 | 9,684 | - | 9,684 |
| 326 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 8,872 | 8,872 | 9,684 | 9,684 | (2,385) | (2,422) | 45 | (2,467) |
| 328 | ජාතික දැරිදි, උද්‍යාන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | (2,693) | (2,693) | - | (2,693) |
| මුළු වත්කම | | 171,817 | 1,903,425 | 6,218,893 | 17,302,389 | 29,481,566 | 33,819,137 | 39,302,508 | 50,357,997 | 59,751,040 | 64,006,883 | 73,576,433 | 1,522,866 | 72,865,048 |
| | | | | | | | | | | | | | | 1,306,655 |
| | | | | | | | | | | | | | | 74,171,703 |

පළමු වරට - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල විකිණීමට ලිහිණිකම්

2102 - ගෘහභාණ්ඩ හා කාර්යාල උපකරණ

රු.'000

| විස්තරය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
|---|--------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|---------|-----------|---------|
| 1 අතිරේක ජනාවාසි | 1,723 | 10,526 | 138,511 | 1,328,118 | 1,426,035 | 1,481,452 | 1,511,430 | 1,541,415 | 1,571,142 | 1,613,072 | 1,723,864 | 8,724 | 1,732,588 | 31,091 |
| 2 අනුමත කාර්යාලය | 1,807 | 6,850 | 7,750 | 12,570 | 17,494 | 22,602 | 28,374 | 33,353 | 38,078 | 41,638 | 48,096 | 24,483 | 72,579 | 18,760 |
| 3 විවේක කාර්යාලය (විදිමුදු ලේකම් කාර්යාලය (ලේකම් අමතකව)) | - | - | - | - | - | - | - | 4,910 | 5,898 | 6,862 | 9,156 | - | 9,156 | 9,156 |
| 4 උපරිමධාරණවල විකිණීමකටවරු | - | - | - | - | - | - | - | - | 2,967 | 6,076 | 7,914 | 492 | 8,406 | - |
| 5 අමතන මණ්ඩල කාර්යාලය | 45 | 77 | 307 | 784 | 5,264 | 13,081 | 14,245 | 17,611 | 22,880 | 24,442 | 24,743 | 1,936 | 26,679 | 1,242 |
| 6 රජයේ සේවා කොමිෂන් සභාව | 11,394 | 11,988 | 12,402 | 12,862 | 14,767 | 15,489 | 15,520 | 15,607 | 16,095 | 22,793 | 23,061 | 256 | 23,317 | 981 |
| 7 අධිකරණ සේවා කොමිෂන් සභාව | 476 | 578 | 1,451 | 1,787 | 1,810 | 1,838 | 1,856 | 2,002 | 2,051 | 2,313 | 2,907 | 215 | 3,123 | 411 |
| 8 ජාතික පොලීසි කොමිෂන් සභාව | 500 | 3,968 | 4,917 | 6,999 | 8,390 | 8,574 | 8,574 | 8,578 | 8,601 | 8,628 | 8,671 | 19 | 8,690 | 504 |
| 9 පරිපාලන අධිකාරි විකිණීමේ අධිකාරිය | 144 | 144 | 205 | 250 | 295 | 335 | 347 | 359 | 360 | 958 | 1,432 | 558 | 1,787 | 414 |
| 10 අල්ලාගැනීමේ දෙපාර්තමේන්තුව | 497 | 1,196 | 1,892 | 2,386 | 2,572 | 3,455 | 4,329 | 5,216 | 5,424 | 7,831 | 10,010 | 13,424 | 23,434 | 1,669 |
| 11 මුදල් කොමිෂන් සභා කාර්යාලය | 194 | 759 | 814 | 994 | 978 | 993 | 2,654 | 4,907 | 4,968 | 4,986 | 6,023 | 240 | 6,263 | 265 |
| 12 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | 424 | 875 | 1,361 | 1,432 | 1,745 | 2,533 | 3,005 | 3,602 | 3,829 | 4,602 | 4,948 | 799 | 5,680 | 438 |
| 13 ශ්‍රී ලංකා මහලේඛන කොමිෂන් සභාව | - | - | - | - | - | 905 | 2,210 | 3,207 | 4,391 | 6,391 | 8,588 | 1,335 | 9,922 | 1,965 |
| 14 නීතිපති දෙපාර්තමේන්තුව | 3,615 | 6,362 | 8,894 | 14,330 | 17,039 | 21,923 | 31,152 | 35,895 | 39,095 | 45,089 | 51,749 | - | 51,749 | - |
| 15 නීති කොටුපත් සම්පාදන දෙපාර්තමේන්තුව | 501 | 1,212 | 1,765 | 2,251 | 6,346 | 16,748 | 32,198 | 40,744 | 43,488 | 43,674 | 43,057 | - | 43,057 | - |
| 16 පාර්ලිමේන්තුව | 3,313 | 6,831 | 11,826 | 17,564 | 27,390 | 34,703 | 43,511 | 57,662 | 64,891 | 76,029 | 83,727 | 2,148 | 85,875 | 7,157 |
| 17 පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්යාලය | 117 | 316 | 516 | 623 | 747 | 1,071 | 1,406 | 1,873 | 1,965 | 2,460 | 2,867 | 500 | 3,367 | 396 |
| 18 පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්යාලය | 234 | 625 | 738 | 1,098 | 1,098 | 1,355 | 2,103 | 2,947 | 3,245 | 3,484 | 4,456 | 592 | 5,036 | 493 |
| 19 පාර්ලිමේන්තුවේ විකිණීමකටවරු | - | 392 | 492 | 572 | 627 | 689 | 889 | 1,108 | 1,290 | 1,514 | 1,814 | 2,254 | 4,059 | 2,081 |
| 20 මුද්‍රණ කොමිෂන් සභාව | - | - | 985 | 2,702 | 4,583 | 8,265 | 10,730 | 19,911 | 22,878 | 25,343 | 27,196 | 6,703 | 33,749 | 1,782 |
| 21 විවේක කාර්යාලය | 1,966 | 5,352 | 7,841 | 9,035 | 13,677 | 16,418 | 22,643 | 23,908 | 26,681 | 27,430 | 34,746 | 6,597 | 41,343 | 13,691 |
| 22 පරිපාලන කටයුතු විදිමුදු පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්යාලය | 87 | 160 | 160 | 227 | 349 | 501 | 1,015 | 1,185 | 1,266 | 2,009 | 2,300 | 28 | 2,328 | 63 |
| 101 මුද්‍රණ කොමිෂන් සභාව | 50 | 220 | 2,614 | 3,578 | 4,178 | 5,312 | 6,064 | 6,964 | 7,408 | 8,229 | 9,490 | 597 | 10,088 | 555 |
| 102 මුද්‍රණ කොමිෂන් සභාව | 2,225 | 7,366 | 16,088 | 21,072 | 24,719 | 28,983 | 34,033 | 33,521 | 40,572 | 43,665 | 50,476 | 13,618 | 64,094 | 42,785 |
| 103 ජාතික අමතක කාර්යාලය | 1,876 | 13,307 | 39,173 | 76,086 | 150,733 | 174,680 | 230,703 | 259,825 | 285,423 | 334,696 | 367,596 | 25,504 | 393,100 | 19,968 |
| 104 ජාතික ප්‍රතිරෝධී හා අර්ධික කටයුතු අමතක කාර්යාලය | - | - | - | 424 | 2,793 | 5,400 | 8,137 | 8,787 | 15,768 | 30,483 | 34,040 | - | 34,040 | - |
| 106 අපරාධ කොමිෂන් සභාව | - | - | 7,628 | 8,969 | 10,268 | 10,904 | 12,702 | 13,593 | 16,065 | 19,310 | 21,859 | 11,068 | 32,928 | 2,830 |
| 108 නැවතුම් කොමිෂන් සභාව | - | 754 | 1,837 | 3,741 | 7,133 | 9,052 | 11,559 | 12,654 | 14,098 | 15,534 | 16,197 | - | 16,197 | 16,197 |
| 108 නැවතුම් කොමිෂන් සභාව | - | - | - | - | - | - | - | - | - | - | - | 2,136 | 2,043 | 2,610 |
| 110 අධිකරණ අමතක කාර්යාලය | 4,937 | 125,085 | 321,411 | 392,157 | 395,422 | 404,158 | 403,710 | 412,143 | 415,849 | 423,779 | 431,091 | 6,492 | 437,220 | 3,951 |
| 111 සාමාන්‍ය, පොදු හා ලේඛන කොමිෂන් සභාව | - | - | - | 67,930 | 67,930 | 215,245 | 352,808 | 509,359 | 658,590 | 838,319 | 1,141,421 | 293,137 | 1,432,925 | 378,636 |

පළමු වර්ෂය I - 2004.01.01 දිනේ පසු අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2102 - ගනනාණික හා කාර්යාල පනවන

| විස්තරය | රු. '000 | | | | | | | | | | | | | | |
|---|----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|------------|-----------|------------|-----------|------------|
| | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | මේසය | |
| 112 වියදම කටයුතු අමාත්‍යාංශය | 1,921 | 14,645 | 77,465 | 154,033 | 219,778 | 268,413 | 341,930 | 409,223 | 492,926 | 564,520 | 643,076 | 75,686 | 718,483 | 81,318 | 799,802 |
| 113 වරපය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | 1,627 | 3,767 | 5,300 | 5,739 | 7,158 | 8,062 | 8,865 | 11,306 | 11,306 | 11,306 | 11,306 | - | 11,306 | - | 11,306 |
| 114 ප්‍රවාහන අමාත්‍යාංශය | 23,001 | 23,001 | 24,498 | 25,375 | 26,711 | 27,299 | 28,116 | 28,726 | 29,719 | 30,167 | 31,422 | - | 31,422 | - | 31,422 |
| 114 ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,026 | 1,026 | 1,296 | 2,322 |
| 115 බටහිර මෙරිට් කාර්යාල අමාත්‍යාංශය | - | - | 3,012 | 6,597 | 8,641 | 9,554 | 10,668 | 11,624 | 13,113 | 20,021 | 28,806 | - | 28,806 | - | 28,806 |
| 116 සම්ප්‍රදාන හා අභ්‍යන්තර මෙලේ අමාත්‍යාංශය | 161 | 432 | 2,281 | 2,725 | 3,502 | 4,753 | 6,849 | 7,665 | 7,743 | 10,088 | 11,093 | - | 11,093 | - | 11,093 |
| 117 වරපය සහ මහාමාර්ග අමාත්‍යාංශය | 690 | 1,840 | 4,264 | 4,983 | 7,044 | 8,456 | 16,995 | 16,995 | 41,207 | 53,629 | 73,370 | - | 73,370 | - | 73,370 |
| 117 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 159,420 | 23 | 159,397 | 468,991 |
| 118 කෘෂිකර්ම අමාත්‍යාංශය | 2,466 | 8,616 | 15,544 | 20,563 | 23,184 | 24,662 | 28,664 | 28,163 | 15,772 | 20,188 | 31,045 | 6,417 | 37,462 | 1,393 | 38,854 |
| 119 විදුලිබල හා ජලාශක්ති අමාත්‍යාංශය | 227 | 355 | 2,291 | 4,494 | 4,494 | 6,348 | 7,899 | 16,029 | 17,691 | 24,848 | 29,454 | - | 29,454 | - | 29,454 |
| 119 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 5,000 | 4,747 | 3,977 | 8,724 |
| 120 මහා සංවර්ධන හා කාර්යාල කටයුතු අමාත්‍යාංශය | 62 | 5,318 | 9,474 | 15,468 | 15,518 | 16,753 | 19,595 | 19,677 | 25,222 | 26,739 | 31,345 | - | 31,345 | - | 31,345 |
| 120 කාර්යාල හා මේ කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,993 | 3,993 | 5,101 | 9,094 |
| 121 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය | 3,659 | 16,823 | 24,142 | 36,401 | 41,783 | 45,339 | 61,533 | 83,584 | 123,828 | 149,199 | 163,673 | - | 163,673 | - | 163,673 |
| 121 ස්වදේශ කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 9,045 | 9,045 | 164,042 | 173,087 |
| 122 ජනමධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය | - | 1,783 | 4,783 | 6,765 | 7,308 | 9,497 | 10,517 | 11,129 | 13,037 | 14,728 | 16,152 | - | 16,152 | - | 16,152 |
| 122 සාප්පු මෙහෙයුම් ප්‍රතිසංස්කරණ හා ජනමධ්‍ය අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,208 | 1,714 | 2,100 | 3,814 |
| 123 ලිපිකරණ, ඉංජිනේරු, සේවා, නිවාස හා මහජන සහයුතම අමාත්‍යාංශය | 279 | 1,050 | 2,585 | 3,442 | 4,224 | 4,791 | 6,084 | 8,610 | 9,074 | 9,810 | 10,566 | - | 10,566 | - | 10,566 |
| 123 නිවාස හා ලිපිකරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,721 | 2,721 | 1,233 | 3,954 |
| 124 සමාජ සේවා අමාත්‍යාංශය | - | - | 3,414 | 5,141 | 5,812 | 6,662 | 8,309 | 9,926 | 11,018 | 12,930 | 14,635 | - | 14,635 | - | 14,635 |
| 124 සමාජ සේවා ලැබුණු මානව සම්පත් අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,305 | 4,305 | 2,545 | 6,850 |
| 126 අධ්‍යාපන අමාත්‍යාංශය | 20,709 | 1,505,227 | 2,907,513 | 4,342,564 | 4,366,124 | 4,413,179 | 5,604,857 | 6,734,515 | 7,379,544 | 8,017,018 | 11,853,373 | 5,694,019 | 17,547,392 | 2,065,995 | 19,613,387 |
| 127 කම්කරු, සාප්පු, සෞඛ්‍ය හා සංවර්ධන අමාත්‍යාංශය | - | 3,069 | 7,035 | 9,618 | 11,373 | 13,419 | 14,645 | 15,188 | 15,466 | 16,222 | 17,903 | - | 17,903 | - | 17,903 |
| 128 සම්ප්‍රදාන කාර්යාල හා කුඩා ව්‍යවසාය අමාත්‍යාංශය | - | - | - | 765 | 1,595 | 2,161 | 3,194 | 4,656 | 4,906 | 6,562 | 9,599 | - | 9,599 | - | 9,599 |
| 130 ප්‍රාග්ධන හා පළාත් සහ අමාත්‍යාංශය | 357 | 357 | 2,134 | 4,219 | 6,248 | 7,774 | 10,362 | 16,152 | 20,796 | 26,239 | 29,995 | - | 29,995 | - | 29,995 |
| 130 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 50,689 | 40,253 | 11,990 | 52,243 |
| 133 තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | 3,265 | 7,530 | 13,746 | 25,372 | 36,497 | 50,468 | 70,627 | 81,143 | 91,516 | 108,887 | 123,624 | - | 123,624 | - | 123,624 |
| 134 ජාතික හානි හා සමාජ ජීවනාලියා අමාත්‍යාංශය | 724 | 1,478 | 1,542 | 8,188 | 9,376 | 16,551 | 12,715 | 24,488 | 14,687 | 21,590 | 26,022 | - | 26,022 | - | 26,022 |
| 135 වැවිලි කාර්යාල අමාත්‍යාංශය | 2,455 | 4,126 | 5,621 | 7,576 | 14,379 | 17,669 | 20,849 | 28,661 | 34,700 | 40,409 | 46,715 | 9,297 | 55,925 | 4,694 | 60,619 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසු අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2102 - ගනුගැන්වීම් හා කාර්යාල පහසුකම්

| ලැංකු අංකය | ආකෘතිය | රු. '000 | | | | | | | | | | | | | | | |
|------------|---|----------|--------|--------|--------|--------|--------|--------|---------|---------|---------|---------|-------|--------|----------|---------|---------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 136 | ක්‍රීඩා අමාත්‍යාංශය | - | - | - | - | 2,375 | 3,566 | 7,008 | 12,180 | 12,716 | 31,889 | 43,205 | 9,663 | - | 52,869 | 6,241 | 59,110 |
| 138 | දේශීය මෙදාය අමාත්‍යාංශය | - | 719 | 1,290 | 2,876 | 3,834 | 5,040 | 11,298 | 15,981 | 18,864 | 19,600 | 21,548 | - | - | 21,548 | - | 21,548 |
| 139 | ධීර හා ජල සම්පත් අමාත්‍යාංශය | 1,523 | 7,206 | 12,773 | 58,003 | 85,145 | 89,968 | 95,460 | 100,272 | 103,084 | 105,335 | 108,643 | - | - | 108,643 | - | 108,643 |
| 140 | පල සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | - | - | 1,016 | 3,198 | 4,070 | 4,231 | 5,340 | 7,608 | 9,472 | 11,526 | 23,554 | - | - | 23,554 | - | 23,554 |
| 140 | කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,800 | 17,276 | (13,477) | 3,700 | (9,777) |
| 142 | ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය | - | 19,745 | 40,466 | 45,405 | 45,405 | 67,297 | 88,032 | 92,233 | 93,526 | 97,817 | 100,080 | - | - | 100,080 | - | 100,080 |
| 143 | පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය | 532 | 532 | 707 | 1,834 | 2,228 | 2,991 | 3,729 | 4,725 | 5,626 | 7,013 | 7,788 | - | - | 7,788 | - | 7,788 |
| 145 | නාවක පදිංචි කිරීමේ අමාත්‍යාංශය | - | - | 2,217 | 5,767 | 7,211 | 9,061 | 12,020 | 12,870 | 12,870 | 13,358 | 14,324 | - | - | 14,324 | - | 14,324 |
| 145 | ප්‍රකාශන, නවක පදිංචි කිරීම හා විද්‍යුත් තොරතුරු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,869 | 1,256 | 613 | 1,312 | 1,925 |
| 147 | ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය | 446 | 446 | 2,051 | 4,000 | 6,302 | 7,311 | 8,913 | 13,213 | 16,833 | 28,172 | 40,163 | 9,964 | - | 50,127 | 11,873 | 62,000 |
| 149 | කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,395 | 20 | 3,375 | 9,315 | 12,691 |
| 150 | බනිවිලි සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,441 | - | 3,441 | 2,804 | 6,245 |
| 151 | ධීර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 42,181 |
| 152 | වර්තමාන හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | - | - | 3,652 | 5,212 | 6,653 | 7,196 | 10,604 | 13,204 | 16,480 | 32,862 | 42,181 | - | - | 42,181 | - | 42,181 |
| 153 | ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය | 1,943 | 1,943 | 1,943 | 1,943 | 5,482 | 8,630 | 11,942 | 14,122 | 13,989 | 18,459 | 24,429 | - | - | 24,429 | - | 24,429 |
| 153 | ඉඩම් අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,094 | - | 2,094 | 2,342 | 4,436 |
| 154 | ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 802 | - | 802 | 1,652 | 2,454 |
| 155 | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,045 | - | 3,045 | 3,000 | 6,045 |
| 156 | පොදු කටයුතු හා නියුක්ත සංවර්ධන අමාත්‍යාංශය | 1,228 | 3,753 | 5,148 | 9,948 | 10,825 | 10,888 | 15,744 | 26,691 | 35,202 | 43,767 | 54,018 | - | - | 54,018 | - | 54,018 |
| 157 | ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 552 | 1,618 | (1,066) | 1,395 | 329 |
| 158 | රජය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,757 | - | 2,757 | 14,536 | 17,292 |
| 159 | සංචාරක සංවර්ධන හා ක්‍රීඩකාර්ම අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,796 | - | 3,796 | 2,161 | 5,958 |
| 160 | ජීව විද්‍යාත්මක සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | 146 | 11,320 | 12,267 | 16,580 | 18,257 | 19,169 | 20,222 | 20,531 | 21,297 | 22,132 | 22,584 | - | - | 22,584 | - | 22,584 |
| 160 | මහවැලි සංවර්ධන හා ජල සම්පත් අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 803 | - | 803 | 170,327 | 171,130 |
| 161 | කර්මාන්ත සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 7,384 | - | 7,384 | 2,509 | 9,893 |
| 162 | මහ නගර හා වස්තූන් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 699 | - | 699 | 9,797 | 10,496 |
| 163 | අභ්‍යන්තර කටයුතු, වැරදි සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,759 | - | 1,759 | 3,437 | 5,196 |
| 164 | අක්‍රීඩක සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 6,899 | - | 6,899 | - | 6,899 |
| 165 | ජාතික ජනවාර්ගික සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 306 | - | 306 | 5,853 | 6,159 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2102 - ගනුගන්නා කාර්යාල පටකරණ

| විස්තරය | රු. '000 | | | | | | | | | | | | | |
|---|----------|-------|------|-------|-------|--------|---------|---------|---------|---------|---------|--------|---------|---------|
| | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
| 166 ජලසම්පාදන හා ජලපවහන අමාත්‍යාංශය | - | - | - | 3,277 | 4,814 | 6,312 | 7,014 | 7,438 | 7,541 | 8,192 | 9,204 | - | 9,204 | 9,204 |
| 166 නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 742 | 742 | 1,653 |
| 167 විශේෂ කාර්යාල අමාත්‍යාංශය | - | - | - | 1,252 | 3,187 | 3,445 | 157,334 | 180,832 | 250,879 | 351,971 | 470,113 | - | 470,113 | 470,113 |
| 171 උසස් අධ්‍යාපන අමාත්‍යාංශය | - | - | - | - | - | - | 5,148 | 7,593 | 4,035 | 9,459 | 13,449 | - | 13,449 | 13,449 |
| 173 රජයේ කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | 2,610 | 3,588 | 3,935 | 6,255 | 8,500 | - | 8,500 | 8,500 |
| 174 පුනරුත්ථාපන හා මුහුණතුවරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | 11,596 | 11,960 | 13,362 | 15,771 | 18,126 | - | 18,126 | 18,126 |
| 175 රජයේ සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | 8,654 | 9,900 | 10,947 | - | 3,388 | 7,774 | 13,046 | 15,641 | - | 15,641 | 15,641 |
| 176 සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 3,294 | 3,631 | 6,292 | 7,584 | - | 7,584 | 7,584 |
| 176 වායු හා නාවික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,058 | 2,058 | 4,595 |
| 177 සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 29,924 | 54,677 | 85,467 | 86,901 | - | 86,901 | 86,901 |
| 178 පොදු සංවර්ධන හා ජනතා විද්‍යා සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 5,041 | 5,580 | 9,838 | 17,094 | - | 17,094 | 17,094 |
| 179 ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 3,388 | 7,774 | 13,046 | 15,641 | - | 15,641 | 15,641 |
| 180 සුළු අපනයන ගෝල ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 3,041 | 8,019 | 12,579 | 15,548 | - | 15,548 | 15,548 |
| 181 වැදගත් රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 2,195 | 4,831 | 8,476 | 14,476 | - | 14,476 | 14,476 |
| 182 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුරැකුම් අමාත්‍යාංශය | - | 2,076 | - | 2,628 | 4,518 | 4,960 | 4,960 | 12,022 | 13,813 | 15,338 | 18,235 | - | 18,235 | 18,235 |
| 182 විදේශ රැකියා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,000 | 3,000 | 35,977 |
| 183 මහජන සම්මන්ත්‍රණ හා මහජන කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 1,202 | 2,678 | 3,352 | 4,229 | - | 4,229 | 4,229 |
| 184 පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 2,560 | 5,020 | 8,381 | 13,301 | - | 13,301 | 13,301 |
| 185 විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 1,984 | 2,359 | 2,460 | 4,134 | - | 4,134 | 4,134 |
| 186 සිනි කාර්යාල සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 1,853 | - | 1,853 | 1,853 |
| 187 ආපෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 2,081 | - | 2,081 | 2,081 |
| 188 උද්‍යෝග හා පොදු විනෝදාස්වාදන කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 8,547 | - | 8,547 | 8,547 |
| 189 අධ්‍යාපන සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 174,106 | - | 174,106 | 174,106 |
| 190 නීතිය හා සාමය විලිවිල අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 55,866 | - | 55,866 | 55,866 |
| 192 නීතිය හා සාමය සහ මහජනතා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 37,454 | 37,454 | 56,736 |
| 193 කම්කරු හා ව්‍යවසාය සම්බන්ධ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,135 | 1,135 | 2,694 |
| 194 විදුලි සංදේශ හා දුරකථන සන්නිවේදන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,250 | 1,250 | 2,740 |
| 195 සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,065 | 2,065 | 5,361 |
| 196 විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 13,691 | 13,691 | 28,193 |

පළමු වර්ෂය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම

2102 - ගනනාණික හා කාර්යාල පනවන

රු. '000

| විස්තර | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|---------|---------|
| 197 නිදහසට සංවර්ධන හා වාණිජ පුහුණු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,979 | 405,157 |
| 198 වාර්ෂික හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 6,532 | 4,702 |
| 199 ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 816 | 4,236 |
| 201 මෝදා කටයුතු දෙපාර්තමේන්තුව | 3,795 | 7,344 | 8,308 | 9,288 | 9,992 | 10,228 | 10,685 | 12,128 | 13,070 | 14,814 | 17,245 | 1,881 | 1,943 |
| 202 මුද්‍රාදීම ආවේණික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | 616 | 635 | 883 | 1,411 | 1,505 | 1,546 | 1,696 | 1,786 | 1,816 | 2,036 | 2,325 | 1,140 | 1,074 |
| 203 මුහුණතේ ආවේණික කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | 173 | 427 | 1,246 | 1,532 | 1,800 | 1,821 | 2,270 | 2,531 | 727 | 1,282 |
| 204 විද්‍යුත් ආවේණික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | 739 | 781 | 1,534 | 2,705 | 3,733 | 4,026 | 4,516 | 5,945 | 6,462 | 9,442 | 10,935 | 2,300 | 1,769 |
| 205 මහා නගරයන් දෙපාර්තමේන්තුව | 136 | 651 | 729 | 1,391 | 1,639 | 1,850 | 2,176 | 2,322 | 2,511 | 2,797 | 3,106 | 391 | 299 |
| 206 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | - | 3,059 | 4,665 | 5,983 | 7,896 | 8,655 | 9,561 | 11,715 | 13,681 | 15,367 | 17,065 | 6,498 | 8,414 |
| 207 පුරා විද්‍යා දෙපාර්තමේන්තුව | 1,279 | 3,196 | 4,600 | 10,262 | 15,362 | 18,179 | 21,124 | 24,323 | 27,523 | 30,969 | 34,219 | 4,524 | 3,893 |
| 208 ජාතික මනාමාලයන් දෙපාර්තමේන්තුව | 500 | 5,217 | 9,678 | 11,226 | 15,586 | 17,296 | 19,725 | 21,707 | 23,296 | 24,578 | 27,742 | 5,784 | 3,435 |
| 209 ජාතික ලේඛනාධිකාරීන් දෙපාර්තමේන්තුව | 3,281 | 6,445 | 9,999 | 17,512 | 19,417 | 20,483 | 22,353 | 24,777 | 26,991 | 29,239 | 32,071 | 2,801 | 2,080 |
| 210 ප්‍රවාහන දෙපාර්තමේන්තුව | - | 785 | 3,177 | 3,822 | 9,221 | 11,823 | 13,128 | 38,920 | 44,728 | 46,586 | 51,722 | - | 9,686 |
| 211 රජයේ මුද්‍රා දෙපාර්තමේන්තුව | - | 1,684 | 5,464 | 8,272 | 9,855 | 11,407 | 13,071 | 14,999 | 17,235 | 20,300 | 20,929 | 6,862 | 5,668 |
| 212 විශාල දෙපාර්තමේන්තුව | - | 499 | 1,992 | 3,020 | 3,800 | 4,714 | 98,987 | 99,984 | 101,049 | 120,847 | 138,378 | 8,997 | 10,799 |
| 213 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | 815 | 1,159 | 1,159 | 1,801 | 2,269 | 2,863 | 3,789 | 4,326 | 4,922 | 5,783 | 7,079 | 1,681 | 958 |
| 215 කාර්මික ද්‍රව්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව | 7,444 | 14,940 | 24,940 | 36,987 | 39,843 | 42,954 | 49,942 | 62,316 | 85,987 | 97,688 | 130,643 | 21,875 | 31,083 |
| 216 සමස්ත සේවා දෙපාර්තමේන්තුව | 1,257 | 5,650 | 9,204 | 16,950 | 17,942 | 18,494 | 21,367 | 22,222 | 22,615 | 23,100 | 23,798 | 10,502 | 5,637 |
| 217 පරිවහන හා මාර්ග සේවා දෙපාර්තමේන්තුව | 300 | 1,154 | 2,309 | 3,148 | 3,372 | 3,682 | 4,006 | 4,417 | 4,862 | 5,939 | 7,193 | 1,733 | 1,574 |
| 218 සමුදායි ආවේණික ජනරාල් දෙපාර්තමේන්තුව | - | 703 | 2,485 | 3,532 | 3,712 | 3,997 | 6,399 | 6,898 | 6,863 | 9,951 | 9,951 | - | 9,951 |
| 219 ශ්‍රී ලංකා සංවර්ධන දෙපාර්තමේන්තුව | 2,185,223 | 2,187,994 | 2,189,215 | 2,190,155 | 2,190,954 | 2,191,174 | 2,191,652 | 2,191,918 | 2,192,218 | 2,192,628 | 2,192,676 | 474 | 207 |
| 220 ආයුර්වේද දෙපාර්තමේන්තුව | 3,316 | 5,879 | 9,811 | 14,027 | 19,304 | 22,474 | 29,243 | 38,033 | 53,358 | 62,349 | 71,123 | 7,760 | 3,018 |
| 221 කම්කරු දෙපාර්තමේන්තුව | 10,682 | 63,348 | 76,166 | 79,077 | 80,205 | 81,035 | 81,742 | 84,054 | 93,480 | 107,958 | 120,792 | 22,047 | 6,582 |
| 222 ශ්‍රී ලංකා මුදල් බැංකුව | - | 32,916 | 104,997 | 172,004 | 301,299 | 389,296 | 499,073 | 571,299 | 783,691 | 907,059 | 1,109,097 | 289,958 | 100,098 |
| 223 ශ්‍රී ලංකා නාවික හමුදාව | 34,298 | 34,298 | 34,298 | 69,570 | 69,570 | 69,570 | 99,130 | 153,697 | 269,602 | 297,756 | 328,622 | 72,341 | 400,066 |
| 224 ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 2,810 | 32,689 | 50,689 | 69,091 | 77,542 | 171,488 | 202,572 | 268,671 | 327,846 | 412,876 | 518,887 | 84,180 | 73,506 |
| 225 පොලිස් දෙපාර්තමේන්තුව | - | - | - | 146,389 | 146,389 | 146,389 | 266,702 | 366,702 | 486,314 | 672,296 | 928,344 | 391,600 | 325,959 |
| 226 ආවේණික දෙපාර්තමේන්තුව | 573 | 28,520 | 36,813 | 39,383 | 41,307 | 41,727 | 43,281 | 51,569 | 53,644 | 54,083 | 54,954 | 342 | 1,689 |
| 227 පුරවැසි ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව | 1,312 | 2,034 | 3,040 | 3,884 | 4,543 | 6,154 | 7,018 | 7,654 | 8,162 | 9,384 | 11,516 | 5,212 | 1,747 |
| 228 අධිකරණ පරිපාලන දෙපාර්තමේන්තුව | 17,204 | 33,866 | 59,486 | 94,758 | 134,790 | 186,194 | 216,167 | 269,452 | 300,247 | 358,879 | 436,721 | 127,639 | 125,498 |
| 229 නීතිඥ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 7,492 | 6,996 |
| 230 නීති මතුවීම සම්පාදන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 1,805 | 3,630 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම

රු. '000

| විස්තරය | වසර | | | | | | | | | | | | | | | |
|---|-------|--------|--------|--------|--------|--------|---------|---------|---------|---------|---------|--------|-------|---------|---------|---------|
| | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | මෙහෙය | | |
| 231 සහ සහායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව | - | - | - | 231 | 318 | 416 | 515 | 619 | 952 | 1,503 | 2,402 | 386 | - | 2,788 | 379 | 3,167 |
| 232 බන්ධනාගාර දෙපාර්තමේන්තුව | 1,463 | 3,721 | 6,545 | 19,546 | 29,080 | 44,613 | 56,427 | 66,418 | 80,184 | 138,988 | 232,691 | 84,145 | 38 | 316,798 | 164,846 | 481,643 |
| 233 රජයේ රථ පරීක්ෂක දෙපාර්තමේන්තුව | 995 | 2,456 | 3,452 | 21,449 | 39,021 | 59,840 | 109,821 | 139,371 | 150,938 | 189,824 | 189,824 | 7,559 | 164 | 197,219 | 14,457 | 211,677 |
| 234 මුද්‍රාපිටිකරණයේ පෙරිප්ටුව | - | - | - | - | - | - | - | - | - | 9,940 | 11,748 | 2,751 | - | 14,499 | 303 | 14,802 |
| 235 නීති මතාමතය සහ දෙපාර්තමේන්තුව | 352 | 952 | 2,182 | 3,112 | 3,112 | 4,082 | 4,301 | 4,701 | 4,851 | 5,815 | 6,283 | 465 | - | 6,748 | 522 | 7,270 |
| 236 රජයේ සහ දෙපාර්තමේන්තුව | 15 | 115 | 392 | 648 | 648 | 826 | 887 | 1,038 | 1,531 | 2,108 | 2,874 | 899 | - | 3,773 | 1,787 | 5,561 |
| 237 පානික මුද්‍රාපිටිකරණ දෙපාර්තමේන්තුව | 1,151 | 6,196 | 6,428 | 10,038 | 13,258 | 14,785 | 14,876 | 14,749 | 15,681 | 16,315 | 15,368 | 1,098 | - | 16,467 | 799 | 17,266 |
| 238 රජයේ මුද්‍රා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | - | 4,163 | 4,497 | 4,497 | 4,562 | 4,641 | 5,459 | 5,985 | 6,556 | 7,916 | 8,119 | 1,959 | 7 | 10,070 | 625 | 10,695 |
| 239 විදේශ මණ්ඩල දෙපාර්තමේන්තුව | 1,192 | 10,433 | 16,409 | 27,297 | 27,297 | 27,875 | 29,793 | 29,903 | 33,688 | 39,133 | 39,294 | 13 | - | 39,307 | 25 | 39,332 |
| 240 පානික අංශයේ දෙපාර්තමේන්තුව | 138 | 646 | 729 | 957 | 1,207 | 5,883 | 5,908 | 6,288 | 11,552 | 11,910 | 16,545 | 2,042 | 230 | 18,358 | 3,415 | 21,773 |
| 241 රජයේ ව්‍යාපාර දෙපාර්තමේන්තුව | 782 | 1,305 | 1,480 | 2,609 | 4,286 | 5,821 | 6,324 | 6,370 | 8,312 | 11,819 | 14,760 | 1,691 | - | 16,451 | 1,600 | 18,052 |
| 242 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව | 1,945 | 3,161 | 4,482 | 5,894 | 5,910 | 6,362 | 6,684 | 9,962 | 10,059 | 12,787 | 13,370 | 1,186 | - | 14,555 | 268 | 14,823 |
| 243 සංවර්ධන මුද්‍රා දෙපාර්තමේන්තුව | - | 187 | 359 | 502 | 502 | 548 | 620 | 672 | 927 | 991 | 991 | 407 | 88 | 1,309 | 259 | 1,568 |
| 244 වෙළඳ, නිවැරදි හා අයෙස්සන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | - | - | - | 736 | 1,446 | 1,444 | 1,464 | 2,057 | 2,069 | 2,075 | 1,927 | 394 | - | 2,321 | 924 | 3,245 |
| 245 රජයේ මුද්‍රා දෙපාර්තමේන්තුව | 1,518 | 1,772 | 2,329 | 5,361 | 5,361 | 5,389 | 5,678 | 6,032 | 6,564 | 7,290 | 8,616 | 617 | - | 9,233 | 920 | 10,153 |
| 246 රේඛීය අදාළ දෙපාර්තමේන්තුව | 986 | 8,245 | 40,917 | 49,083 | 54,406 | 64,155 | 73,383 | 88,336 | 96,251 | 101,912 | 151,255 | 31,820 | - | 183,075 | 27,130 | 210,206 |
| 247 ශ්‍රී ලංකා රේඛීය | - | 722 | 722 | 18,478 | 18,478 | 44,397 | 144,397 | 145,333 | 146,206 | 147,498 | 150,492 | 2,416 | - | 152,908 | 710 | 153,618 |
| 248 ප්‍රවාහ දෙපාර්තමේන්තුව | 697 | 1,744 | 8,646 | 13,992 | 17,606 | 21,668 | 25,798 | 28,951 | 33,930 | 38,928 | 40,737 | 7,716 | - | 48,454 | 3,997 | 52,451 |
| 249 භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | - | - | 277 | 417 | 531 | 2,112 | 2,988 | 3,058 | 3,625 | 3,833 | 6,825 | 1,950 | 227 | 8,547 | 6,415 | 14,962 |
| 250 රජයේ මුද්‍රා දෙපාර්තමේන්තුව | 846 | 1,703 | 2,077 | 3,172 | 3,172 | 3,857 | 4,789 | 4,726 | 6,888 | 7,251 | 6,125 | 1,351 | 526 | 6,950 | 444 | 7,394 |
| 251 කෘෂිකර්ම, දෙපාර්තමේන්තුව | 396 | 984 | 1,778 | 3,611 | 8,386 | 10,085 | 20,085 | 20,821 | 21,293 | 27,255 | 31,880 | 1,998 | - | 33,878 | 1,744 | 35,622 |
| 252 ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව | 1,016 | 3,010 | 4,639 | 6,128 | 7,559 | 12,239 | 38,468 | 136,916 | 140,387 | 144,684 | 146,746 | 72,458 | - | 219,204 | 43,570 | 262,773 |
| 253 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | 767 | 4,542 | 8,201 | 11,429 | 14,312 | 16,815 | 21,556 | 25,052 | 28,110 | 34,059 | 40,957 | 8,292 | - | 49,249 | 1,908 | 51,157 |
| 254 වෙළඳ මුද්‍රා දෙපාර්තමේන්තුව | - | 2,812 | 6,052 | 18,226 | 27,657 | 29,489 | 37,522 | 45,866 | 53,775 | 62,944 | 74,680 | 12,352 | 716 | 86,316 | 11,511 | 97,826 |
| 255 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 3,131 | 14,978 | 17,425 | 51,313 | 55,005 | 67,579 | 82,799 | 105,225 | 116,231 | 151,103 | 179,559 | 6,230 | 467 | 185,322 | 5,483 | 190,805 |
| 256 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 1,499 | 2,178 | 4,126 | 20,102 | 22,867 | 24,762 | 26,709 | 29,634 | 32,106 | 36,098 | 39,383 | 1,941 | 4,175 | 37,148 | 799 | 37,948 |
| 257 දේශීය මුද්‍රා කාර්යාලය - කළමනාකරණ | 920 | 2,418 | 5,379 | 27,961 | 33,908 | 34,996 | 36,578 | 40,703 | 44,305 | 48,845 | 53,711 | 4,643 | 2 | 58,352 | 3,971 | 62,324 |
| 258 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 746 | 2,242 | 4,793 | 44,617 | 51,427 | 55,653 | 63,036 | 68,001 | 71,249 | 74,694 | 77,865 | 3,486 | 1 | 81,349 | 2,786 | 84,135 |
| 259 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 1,691 | 3,688 | 5,538 | 25,040 | 28,403 | 32,476 | 35,779 | 40,191 | 43,789 | 48,635 | 53,545 | 4,923 | 22 | 58,468 | 3,979 | 62,447 |
| 260 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 475 | 2,468 | 3,926 | 19,193 | 26,077 | 31,171 | 36,632 | 42,143 | 47,110 | 51,022 | 54,932 | 3,988 | 22 | 58,898 | 3,193 | 62,091 |
| 261 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 3,918 | 7,177 | 9,161 | 39,153 | 46,565 | 52,432 | 59,249 | 64,101 | 67,679 | 73,754 | 78,901 | 5,485 | 1,230 | 83,156 | 4,368 | 87,524 |
| 262 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 1,375 | 10,146 | 12,695 | 33,522 | 38,153 | 44,524 | 56,508 | 63,502 | 69,087 | 76,078 | 89,475 | 8,620 | - | 98,095 | 6,621 | 104,716 |
| 263 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 2,135 | 4,403 | 7,403 | 22,384 | 26,102 | 31,048 | 37,497 | 50,252 | 80,790 | 92,735 | 104,883 | 14,763 | 3,463 | 116,183 | 15,195 | 131,378 |
| 264 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | - | 3,797 | 7,493 | 27,487 | 31,206 | 39,406 | 45,155 | 52,413 | 58,145 | 62,145 | 66,123 | 9,650 | 5 | 75,768 | 4,000 | 79,768 |
| 265 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 54 | 553 | 3,301 | 8,715 | 13,281 | 18,260 | 24,209 | 30,772 | 35,761 | 40,760 | 45,295 | 4,846 | 240 | 49,901 | 4,305 | 54,206 |
| 266 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | - | 899 | 2,139 | 8,013 | 11,268 | 12,265 | 16,221 | 20,220 | 25,213 | 29,739 | 34,737 | 5,075 | 97 | 39,715 | 4,168 | 43,883 |
| 267 දේශීය මුද්‍රා කාර්යාලය - මෙහෙයුම් | 500 | 894 | 3,373 | 7,792 | 7,792 | 9,905 | 12,874 | 18,369 | 23,735 | 33,435 | 40,931 | 7,488 | 63 | 48,356 | 5,995 | 54,351 |

ලැබෙන්නු I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද චංචල වත්කම්වල විවිධාකාර

2.102 - ගෘහභාණ්ඩ හා කාර්යාල උපකරණ

| ලිපි අංකය | ආයතනය | රු. 000 | | | | | | | | | | | | | | | |
|-----------|--|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|--------|-------|---------|--------|---------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | |
| 268 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කිරිඳිගොඩ | 365 | 1,365 | 2,864 | 11,849 | 13,999 | 21,998 | 30,493 | 38,078 | 43,075 | 46,071 | 49,065 | 2,999 | 1,435 | 50,629 | 2,999 | 53,028 |
| 269 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මඩකලපුව | 998 | 6,194 | 7,892 | 19,476 | 23,806 | 28,783 | 33,236 | 31,369 | 34,336 | 37,638 | 38,677 | 3,999 | 0.20 | 42,676 | 5,200 | 47,875 |
| 270 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර | 850 | 2,321 | 3,779 | 20,970 | 23,331 | 29,510 | 49,583 | 57,583 | 62,583 | 69,574 | 76,574 | 8,000 | 260 | 84,314 | 6,383 | 90,697 |
| 271 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මුතුකොමලය | 2,993 | 3,992 | 6,930 | 14,731 | 15,829 | 18,512 | 22,354 | 26,353 | 29,396 | 33,380 | 36,557 | 3,876 | 572 | 39,861 | 3,198 | 43,059 |
| 272 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල | 4,583 | 7,730 | 10,533 | 61,954 | 66,799 | 66,799 | 71,629 | 75,582 | 79,911 | 84,911 | 89,722 | 4,931 | - | 94,653 | 3,973 | 98,626 |
| 273 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම | 999 | 2,729 | 5,228 | 20,227 | 24,621 | 28,471 | 31,265 | 33,274 | 34,941 | 38,933 | 42,933 | 4,996 | - | 47,929 | 3,993 | 51,922 |
| 274 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය | 1,186 | 2,983 | 5,735 | 25,295 | 29,006 | 33,409 | 38,200 | 43,156 | 47,620 | 53,092 | 58,074 | 5,895 | - | 63,969 | 3,908 | 67,877 |
| 275 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව | - | 2,000 | 3,991 | 10,963 | 16,387 | 21,452 | 28,605 | 34,567 | 39,194 | 43,540 | 47,426 | 3,582 | 1 | 51,007 | 3,101 | 54,108 |
| 276 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බෑද්දල | 988 | 3,584 | 6,571 | 28,777 | 34,940 | 36,904 | 39,368 | 43,233 | 45,510 | 48,274 | 49,645 | 985 | - | 50,630 | 791 | 51,421 |
| 277 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල | 989 | 2,994 | 5,111 | 12,981 | 15,304 | 18,801 | 24,793 | 30,623 | 31,336 | 38,817 | 41,817 | 7,500 | 129 | 49,189 | 3,200 | 52,389 |
| 278 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර | 1,009 | 2,928 | 5,154 | 7,918 | 10,789 | 19,183 | 26,817 | 35,552 | 40,381 | 45,709 | 54,169 | 5,195 | 463 | 58,902 | 6,276 | 65,178 |
| 279 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල | 782 | 3,274 | 5,751 | 25,762 | 29,750 | 32,486 | 36,458 | 41,415 | 45,306 | 52,794 | 56,755 | 3,976 | - | 60,730 | 3,196 | 63,927 |
| 280 | ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | 45 | 74 | 74 | 215 | - | 289 | 868 | 1,157 |
| 281 | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | - | 3,470 | 8,148 | 17,400 | 22,096 | 31,136 | 52,955 | 67,031 | 106,777 | 174,618 | 313,003 | 65,434 | - | 378,437 | 20,284 | 398,721 |
| 282 | වාරිමාර්ග දෙපාර්තමේන්තුව | 15,177 | 29,400 | 51,505 | 70,491 | 85,553 | 109,253 | 115,730 | 135,263 | 139,523 | 163,345 | 190,254 | 20,036 | 13 | 210,277 | 22,890 | 233,167 |
| 283 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 490 | 988 | 1,530 | 6,488 | 11,720 | 15,577 | 19,575 | 24,068 | 28,603 | 33,447 | 38,197 | 10,812 | - | 49,009 | 13,284 | 62,293 |
| 284 | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 63 | 2,030 | 3,019 | 4,141 | 40,553 | 43,316 | 62,155 | 65,103 | 69,078 | 74,722 | 92,464 | 46,326 | - | 138,790 | 9,309 | 148,099 |
| 285 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 10,921 | 15,778 | 19,734 | 31,255 | 44,228 | 56,324 | 69,534 | 93,696 | 117,018 | 149,655 | 189,288 | 48,574 | 169 | 237,693 | 34,140 | 271,833 |
| 286 | ඉඩම් ආරක්ෂණ දෙපාර්තමේන්තුව | 1,798 | 3,796 | 6,784 | 9,278 | 11,116 | 12,516 | 14,516 | 19,509 | 24,059 | 29,037 | 32,036 | 3,299 | - | 35,335 | 2,929 | 38,264 |
| 287 | ඉඩම් විවිධ ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව | 198 | 1,571 | 2,848 | 3,351 | 4,151 | 5,580 | 6,854 | 7,853 | 8,599 | 9,599 | 17,946 | 4,343 | - | 22,289 | 3,969 | 26,258 |
| 288 | මිනිස්සැරු දෙපාර්තමේන්තුව | 3,386 | 125,364 | 127,493 | 132,310 | 133,456 | 133,322 | 134,889 | 137,176 | 138,847 | 141,274 | 149,306 | 6,263 | 194 | 155,375 | 6,360 | 161,735 |
| 289 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 2,929 | 2,929 | 2,929 | 2,961 | 5,257 | 7,648 | 10,538 | 13,744 | 16,913 | 20,545 | 24,619 | 4,397 | 826 | 28,191 | 3,218 | 31,408 |
| 290 | ධීර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව | 298 | 2,093 | 3,406 | 4,936 | 7,809 | 8,942 | 10,434 | 13,913 | 16,051 | 24,309 | 28,319 | 3,933 | - | 32,252 | 13,043 | 45,295 |
| 291 | වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 692 | 2,586 | 3,282 | 4,018 | 4,316 | 4,384 | 4,577 | 5,056 | 6,241 | 7,510 | 8,994 | 781 | 1,345 | 8,429 | 996 | 9,425 |
| 292 | සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව | 2,296 | 2,296 | 7,441 | 12,226 | 19,318 | 21,792 | 26,790 | 36,222 | 41,860 | 43,722 | 55,065 | 3,691 | 10 | 58,745 | 1,339 | 60,084 |
| 293 | රක්ෂා සංවර්ධන දෙපාර්තමේන්තුව | - | 759 | 946 | 4,008 | 5,112 | 7,576 | 8,558 | 10,043 | 10,752 | 12,055 | 13,013 | 852 | - | 13,865 | 10,617 | 24,482 |
| 294 | ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව | 211 | 511 | 895 | 1,537 | 2,036 | 2,737 | 3,089 | 3,840 | 4,638 | 5,531 | 6,891 | 900 | - | 7,791 | 1,492 | 9,283 |
| 295 | වාණිජ දෙපාර්තමේන්තුව | - | 1,681 | 2,317 | 3,106 | 3,175 | 3,674 | 4,110 | 4,483 | 5,263 | 8,929 | 13,636 | 2,548 | 912 | 15,272 | 1,512 | 16,784 |
| 296 | ආයතන හා අපනයන දෙපාර්තමේන්තුව | 5,933 | 6,112 | 6,439 | 7,704 | 7,432 | 8,419 | 8,513 | 8,608 | 18,704 | 23,103 | 29,509 | 2,331 | 115 | 31,725 | 2,322 | 34,046 |
| 297 | සමාගම් මෙහෙයුම් දෙපාර්තමේන්තුව | 2 | 215 | 215 | 215 | 215 | 215 | 215 | 215 | 215 | (444) | (444) | - | - | (444) | - | (444) |
| 298 | මිනුම් ඒකක ප්‍රවේශන දෙපාර්තමේන්තුව | 301 | 630 | 1,005 | 1,907 | 2,370 | 2,570 | 2,859 | 3,356 | 3,843 | 4,246 | 4,731 | 494 | - | 5,225 | - | 5,225 |
| 299 | ශ්‍රී ලංකා ජාතික මුද්‍රාදාය දෙපාර්තමේන්තුව | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | 44 | - | - | - | - |
| 300 | ආහාර ආරක්ෂණ දෙපාර්තමේන්තුව | 44 | 89 | 650 | 1,500 | 1,915 | 2,128 | 3,496 | 4,810 | 5,604 | 6,258 | 7,141 | 507 | - | 7,649 | 939 | 8,588 |
| 301 | සූදුපාලන සංවර්ධන දෙපාර්තමේන්තුව | 167 | 796 | 1,976 | 2,469 | 2,558 | 2,634 | 2,734 | 2,832 | 2,906 | 3,214 | 3,479 | 300 | - | 3,779 | 298 | 4,077 |

පළමු වර්ෂය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම

2102 - ගනුගැනීම් හා කාර්යාල පටකරණ

රු. '000

| විස්තර | වසර | | | | | | | | | | | | එකතු කිරීම් | එකතු කිරීම් | මෙහෙය |
|--|------------------|------------------|------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|------------------|----------------|-------------------|-------------------|
| | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | | | |
| 302 සමුදායාර සේවක නොමිලික සහාය | - | 295 | 1,569 | 1,540 | 1,535 | 1,596 | 1,660 | 1,674 | 1,982 | 2,178 | 2,493 | 368 | 328 | 2,532 | 2,532 |
| 303 පෙයින්ට්මේන්ත දෙපාර්තමේන්තුව | 494 | 919 | 1,117 | 1,708 | 1,769 | 1,913 | 2,403 | 3,303 | 3,749 | 4,248 | 6,080 | 893 | - | 6,973 | 2,900 |
| 304 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | 2,218 | 7,019 | 7,679 | 9,621 | 10,726 | 11,919 | 13,009 | 14,358 | 17,108 | 18,404 | 31,404 | 8,900 | - | 40,304 | 45,067 |
| 305 ජංගම ගම් ප්‍රකාරණාපන දෙපාර්තමේන්තුව | 49 | 298 | 741 | 741 | 1,089 | 1,344 | 1,544 | 1,788 | 2,016 | 2,024 | 2,316 | - | - | 2,316 | 2,316 |
| 306 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | - | 5,839 | 9,751 | 10,185 | 22,307 | 26,950 | 31,824 | 42,577 | 60,802 | 77,839 | 117,305 | 37,756 | - | 155,061 | 196,107 |
| 307 මෙට්‍රික් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | - | 1,998 | 7,658 | 12,317 | 18,886 | 22,139 | 22,713 | 23,818 | 33,051 | 38,313 | 41,714 | 4,506 | 3 | 46,217 | 50,750 |
| 308 කැපල් දෙපාර්තමේන්තුව | 26,557 | 45,544 | 52,744 | 55,100 | 89,712 | 98,470 | 108,286 | 120,230 | 130,522 | 142,217 | 156,137 | 45,000 | - | 201,137 | 230,438 |
| 309 ගොඩනැගිලි දෙපාර්තමේන්තුව | - | 1,244 | 4,035 | 13,216 | 22,450 | 28,072 | 30,979 | 32,432 | 34,450 | 36,780 | 38,224 | 787 | 27 | 38,983 | 39,781 |
| 310 රජයේ කාර්යාල නැලෑම | 240 | 1,010 | 1,872 | 2,843 | 3,305 | 3,942 | 4,439 | 4,928 | 5,926 | 6,867 | 7,692 | 3,967 | - | 11,658 | 13,647 |
| 311 ජාතික නොමිලික සැලසුම් දෙපාර්තමේන්තුව | 1,524 | 2,398 | 3,615 | 5,088 | 5,988 | 6,093 | 6,194 | 6,492 | 6,541 | 6,600 | 6,800 | 4,500 | 56 | 11,245 | 11,731 |
| 320 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | - | 26,075 | 44,651 | 63,110 | 70,594 | 78,093 | 85,092 | 92,588 | 110,756 | 34,989 | - | 145,745 | 167,268 |
| 322 ජාතික උද්ඝෝෂ උද්‍යාන දෙපාර්තමේන්තුව | - | - | - | - | 462 | 462 | 759 | 1,201 | 1,637 | 2,146 | 2,713 | 580 | - | 3,294 | 5,554 |
| 323 නීති කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 225 | 685 | 867 | 925 | 1,283 | 1,452 | 437 | 3,526 | (1,637) | (1,410) |
| 324 කළමනාකරණ විංශන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 179 | 310 | 657 | 662 | 799 | 937 | 103 | 150 | 890 | 1,125 |
| 325 ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 875 | 6,085 | 11,049 | 14,280 | 15,969 | 19,050 | 5,976 | - | 25,026 | 27,485 |
| 326 ප්‍රජා පාලන විභාග දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | 3,433 | 3,569 | 5,626 | 10,093 | 16,885 | 5,484 | 4,634 | 17,735 | 20,921 |
| 327 ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | 1,512 | 3,160 | 5,137 | 7,884 | 2,489 | 116 | 10,257 | 12,438 |
| 328 මිනිසුන් හා රැකියා දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | 18,718 | 15,238 | 15,238 | 15,835 | 16,323 | 765 | 2,141 | 14,948 | 15,819 |
| 329 නොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | 111 | 424 | 270 | 266 | 589 |
| 331 දිනාලම සංවර්ධන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 9,958 | 1,665 | 8,293 | 18,233 |
| 332 ජාතික ප්‍රජා ජන සැලසුම් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 4,071 | - | 4,071 | 13,835 |
| මුළු එකතුව | 2,501,603 | 4,751,376 | 7,070,310 | 11,149,424 | 12,108,851 | 13,163,434 | 15,960,294 | 18,556,448 | 20,739,841 | 23,218,959 | 29,751,769 | 8,462,080 | 186,670 | 38,027,178 | 43,528,126 |

උපදේශනය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම

2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | රු. 000 | | | | | | | | | | | | | | | |
|---|---------|--------|---------|---------|---------|---------|---------|---------|-----------|-----------|-----------|--------|-------|-----------|--------|-----------|
| | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 1 අතිරේක ජනාවකි | 3,000 | 9,582 | 420,875 | 452,978 | 516,455 | 667,404 | 867,280 | 949,593 | 1,042,708 | 1,223,481 | 1,391,473 | 86,226 | - | 1,477,698 | 87,569 | 1,565,268 |
| 2 අනුමාන කාර්යාලය | 2,880 | 59,564 | 63,902 | 68,949 | 77,634 | 80,633 | 81,876 | 86,834 | 87,072 | 87,831 | 88,518 | 482 | - | 89,000 | 11,374 | 100,374 |
| 3 විශේෂ කාර්යාලයන් පිළිබඳ ලේකම් කාර්යාලය (පෝෂීය අමාත්‍යවරු) | - | - | - | - | - | - | - | 2,163 | 3,985 | 7,077 | 10,973 | - | - | 10,973 | - | 10,973 |
| 4 උපවිකල්ප කාර්යාලය | 2,084 | 2,517 | 3,638 | 4,347 | 4,347 | 4,347 | 5,294 | 5,914 | 5,914 | 6,711 | 6,711 | 140 | - | 6,852 | - | 6,852 |
| 5 අමාත්‍ය මණ්ඩල කාර්යාලය | 400 | 981 | 1,618 | 2,069 | 2,208 | 2,930 | 3,293 | 9,543 | 12,690 | 12,802 | 12,937 | 789 | - | 13,726 | 3,823 | 17,549 |
| 6 රාජ්‍ය සේවා කොමිෂන් සභාව | - | - | 98 | 134 | 177 | 609 | 792 | 1,766 | 1,950 | 2,638 | 2,927 | 440 | - | 3,367 | - | 3,367 |
| 7 අධිකරණ සේවා කොමිෂන් සභාව | 152 | 1,006 | 1,534 | 1,554 | 1,557 | 1,596 | 1,621 | 1,621 | 1,709 | 1,732 | 2,185 | 537 | - | 2,722 | 2,041 | 4,763 |
| 8 ජාතික පොලීස් කොමිෂන් සභාව | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | - | - | 165 | - | 165 |
| 9 අධිකරණ අධිකාරීන් විනෝදාස්සය | 1,656 | 2,521 | 4,001 | 4,545 | 4,693 | 4,693 | 4,693 | 4,693 | 4,693 | 4,693 | 4,693 | 4,072 | - | 8,765 | 654 | 9,419 |
| 10 අලුත් සහ දූෂණ පරීක්ෂණ විමර්ශන කොමිෂන් සභාව | 69 | 177 | 397 | 477 | 506 | 506 | 1,202 | 1,660 | 2,110 | 2,176 | 2,461 | - | - | 2,461 | 835 | 3,297 |
| 11 මුදල් කොමිෂන් සභා කාර්යාලය | - | - | 25 | 29 | 38 | 533 | 533 | 481 | 505 | 797 | 1,294 | 142 | - | 1,437 | 24 | 1,461 |
| 12 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | - | - | - | - | - | 421 | 439 | 582 | 632 | 706 | 781 | 87 | - | 868 | 92 | 960 |
| 13 ශ්‍රී ලංකා මහල විමර්ශන කොමිෂන් සභාව | - | - | - | - | - | 5,799 | 5,799 | 15,299 | 17,673 | 20,173 | 22,673 | - | - | 22,673 | - | 22,673 |
| 14 නීතිපති දෙපාර්තමේන්තුව | 562 | 562 | 562 | 562 | 562 | 562 | 562 | 562 | 562 | 562 | 562 | - | - | 562 | - | 562 |
| 15 නීති කොට්ඨාස සම්පාදන දෙපාර්තමේන්තුව | 6,900 | 7,425 | 9,492 | 10,992 | 21,399 | 28,672 | 79,909 | 105,963 | 130,082 | 144,971 | 172,043 | 25,510 | - | 197,553 | 35,066 | 232,619 |
| 16 පාර්ලිමේන්තුව | - | - | - | - | 461 | 1,131 | 1,131 | 1,131 | 1,131 | 1,131 | 1,131 | - | - | 1,131 | - | 1,131 |
| 19 පාර්ලිමේන්තුවේ විකල්පායකරුවන්ගේ කාර්යාලය | - | - | 5,006 | 51,198 | 58,055 | 63,339 | 67,404 | 75,084 | 78,113 | 83,536 | 103,077 | 20,256 | 2,139 | 121,194 | 31,803 | 152,997 |
| 20 මුද්‍රාපිටිකරණ දෙපාර්තමේන්තුව | - | - | - | - | 2,318 | 3,486 | 5,281 | 7,086 | 2,576,790 | 6,639,064 | 6,647,127 | - | - | 7,002 | - | 7,002 |
| 21 විගණකාධිපති | 3,673 | 4,970 | 5,432 | 7,630 | 8,204 | 8,673 | 9,292 | 9,901 | 11,158 | 12,271 | 13,453 | 1,747 | - | 15,200 | 2,924 | 18,124 |
| 101 මුද්‍රාපිටිකරණ අමාත්‍යාංශය | 14 | 312 | 562 | 4,618 | 5,075 | 5,124 | 9,356 | 9,208 | 9,511 | 12,761 | 13,638 | 27,695 | - | 41,333 | 57,802 | 99,134 |
| 102 මුදල් අමාත්‍යාංශය | 5,311 | 14,579 | 19,476 | 119,084 | 664,468 | 674,558 | 689,933 | 727,193 | 791,802 | 892,999 | 908,817 | 15,449 | - | 924,266 | 23,358 | 947,624 |
| 103 ආරක්ෂක අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,120 | 90 | 2,030 | 4,270 | 6,301 |
| 104 ජාතික ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | 2,318 | 3,486 | 5,281 | 7,086 | 2,576,790 | 6,639,064 | 6,647,127 | - | - | 6,647,127 | - | 6,647,127 |
| 105 ආර්ථික සංවර්ධනය අමාත්‍යාංශය | - | - | 2,431 | 19,108 | 20,402 | 20,934 | 22,104 | 22,650 | 23,642 | 26,035 | 147,847 | 3,406 | - | 151,253 | 11,716 | 162,969 |
| 106 ආදායම් කළමනාකරණ අමාත්‍යාංශය | - | - | 5,168 | 5,333 | 5,333 | 5,333 | 6,440 | 8,214 | 10,187 | 13,121 | 14,294 | - | - | 14,294 | - | 14,294 |
| 108 නැපුල් සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 108 නැපුල් නැපුල් සේවා හා මුද්‍රාපිටි ආවේණික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,281 | 79 | 4,203 | 21,509 | 25,712 |
| 110 අධිකරණ අමාත්‍යාංශය | - | 75 | 311 | 791 | 1,012 | 1,012 | 1,012 | 1,012 | 1,012 | 1,099 | 1,099 | 1,664 | - | 2,763 | 40,143 | 42,907 |

පළමු කොටස I - 2004.01.01 ලගා වන පසු අතපස් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | රු. '000 | | | | | | | | | | | | | | | |
|-----------|---|----------|--------|--------|---------|-----------|-----------|-----------|-----------|-----------|------------|------------|-----------|--------|------------|-----------|------------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 111 | පොලීසිය, පොලිස් හා දේශීය මෙවලා අමාත්‍යාංශය | - | - | - | 311,773 | 311,773 | 965,166 | 2,555,472 | 4,968,230 | 7,025,413 | 10,970,772 | 15,140,039 | 6,399,937 | 44,723 | 21,495,254 | 6,544,517 | 28,039,771 |
| 112 | විදේශ කටයුතු අමාත්‍යාංශය | - | 5,242 | 13,743 | 17,307 | 28,261 | 40,019 | 60,690 | 72,445 | 85,871 | 103,142 | 115,407 | 8,787 | - | 124,194 | 24,563 | 148,757 |
| 114 | ප්‍රවාහන අමාත්‍යාංශය | 78,900 | 78,900 | 80,878 | 82,936 | 84,845 | 86,175 | 87,364 | 91,821 | 94,489 | 95,945 | 97,400 | - | - | 97,400 | - | 97,400 |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,178 | - | 1,178 | 2,367 | 3,545 |
| 115 | බිනිසුන් සහ සේවකරුවන් අමාත්‍යාංශය | - | - | 1,606 | 3,558 | 4,669 | 4,876 | 4,937 | 4,937 | 4,937 | 4,937 | 4,916 | - | - | 4,916 | - | 4,916 |
| 116 | අමුදායක හා අනුපාතික වෙළඳ අමාත්‍යාංශය | - | 1,160 | 3,379 | 4,209 | 6,337 | 7,771 | 12,874 | 14,486 | 14,567 | 16,275 | 19,690 | - | - | 19,690 | - | 19,690 |
| 117 | වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශය | 543 | 1,597 | 3,680 | 45,280 | 46,353 | 48,112 | 83,402 | 83,402 | 83,398 | 86,705 | 133,534 | - | - | 133,534 | - | 133,534 |
| 117 | උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 14,825 | 19 | 14,806 | 3,917 | 18,723 |
| 118 | කෘෂිකර්ම අමාත්‍යාංශය | 38 | 1,217 | 2,289 | 76,072 | 1,021,632 | 1,663,408 | 1,970,654 | 2,181,066 | 2,678,580 | 2,699,382 | 2,705,998 | 3,203 | - | 2,709,201 | 4,766 | 2,713,967 |
| 119 | විදුලිබල හා මලකඩ අමාත්‍යාංශය | - | - | - | - | - | 135 | 1,825 | 3,426 | 4,000 | 7,575 | 19,696 | - | - | 19,696 | - | 19,696 |
| 119 | විදුලිබල හා පුනර්ජනනීය මලකඩ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,634 | 51 | 1,583 | 1,666 | 3,249 |
| 120 | මහා සංවර්ධන හා කාර්මික කටයුතු අමාත්‍යාංශය | 57 | 2,429 | 2,499 | 3,402 | 3,787 | 4,033 | 4,837 | 5,036 | 5,334 | 6,764 | 8,731 | - | - | 8,731 | - | 8,731 |
| 120 | කාර්මික හා මහා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,194 | - | 4,194 | 1,200 | 5,394 |
| 121 | ව්‍යාපාරික පරිපාලන හා සේවකරුවන් කටයුතු අමාත්‍යාංශය | 270 | 1,685 | 4,353 | 11,206 | 18,089 | 19,078 | 23,835 | 25,846 | 105,641 | 142,156 | 178,310 | - | - | 178,310 | - | 178,310 |
| 121 | සේවකරුවන් කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 54,342 | - | 54,342 | 59,738 | 114,080 |
| 122 | ජනමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය | - | 3,186 | 5,386 | 11,000 | 13,302 | 15,241 | 17,127 | 18,760 | 23,546 | 25,429 | 27,829 | - | - | 27,829 | - | 27,829 |
| 122 | පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා සහමාර්ග අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,009 | 14 | 1,995 | 1,628 | 3,624 |
| 123 | ලේකම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය | 214 | 654 | 1,653 | 2,756 | 4,120 | 5,190 | 6,338 | 6,753 | 9,804 | 12,916 | 16,271 | - | - | 16,271 | - | 16,271 |
| 123 | නිවාස හා ලේකම් අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,583 | - | 3,583 | 3,982 | 7,564 |
| 124 | සමස්ත සේවා අමාත්‍යාංශය | - | - | 5,517 | 9,904 | 10,183 | 10,432 | 12,365 | 13,538 | 14,315 | 15,797 | 19,181 | - | - | 19,181 | - | 19,181 |
| 124 | සමස්ත සේවකරුවන් හා පුනර්ජනනීය අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 3,900 | - | 3,900 | 3,983 | 7,884 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | 9,837 | 45,340 | 90,051 | 146,540 | 155,213 | 161,110 | 174,649 | 190,290 | 197,296 | 215,397 | 241,394 | 53,413 | - | 294,807 | 155,846 | 450,653 |
| 127 | කම්කරු හා කම්කරු සම්ප්‍රදාය අමාත්‍යාංශය | - | 5,707 | 14,407 | 30,388 | 32,706 | 36,649 | 40,145 | 42,276 | 43,271 | 47,080 | 50,280 | - | - | 50,280 | - | 50,280 |
| 128 | සමස්ත සේවකරුවන් හා පුනර්ජනනීය අමාත්‍යාංශය | - | - | - | - | - | 3,010 | 3,993 | 6,103 | 7,234 | 8,211 | 9,419 | - | - | 9,419 | - | 9,419 |
| 130 | පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය | 495 | 495 | 2,337 | 3,474 | 5,281 | 6,726 | 10,279 | 14,232 | 14,750 | 14,982 | 18,486 | - | - | 18,486 | - | 18,486 |

පළමු කොටස I - 2004.01.01 ලිහිල් අවසන් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | රු. 000 | | | | | | | | | | | | | | | |
|-----------|--|---------|-------|--------|--------|--------|--------|---------|---------|---------|---------|---------|--------|-------|---------|-------|---------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 130 | රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 37,828 | 6,729 | 31,098 | 8,702 | 39,800 |
| 133 | තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | - | - | - | 4,583 | 10,479 | 15,783 | 21,667 | 27,789 | 32,089 | 36,364 | 39,882 | - | - | 39,882 | - | 39,882 |
| 134 | ජාතික ගෘහ හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය | - | 203 | 1,090 | 1,436 | 1,705 | 2,035 | 5,483 | 6,086 | 12,821 | 14,198 | 16,624 | - | - | 16,624 | - | 16,624 |
| 135 | වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 23 | 1 | 22 | 1,089 | 1,111 |
| 136 | ක්‍රීඩා අමාත්‍යාංශය | - | - | - | - | 331 | 1,022 | 4,759 | 9,205 | 11,083 | 22,567 | 31,638 | 9,351 | - | 40,989 | 8,416 | 49,405 |
| 138 | දේශීය මෙවලම් අමාත්‍යාංශය | - | 221 | 368 | 563 | 1,798 | 2,452 | 9,488 | 12,024 | 13,719 | 16,825 | 19,616 | - | - | 19,616 | - | 19,616 |
| 139 | ධර්ම හා දර්ශන අමාත්‍යාංශය | 3,454 | 4,042 | 4,976 | 10,156 | 34,873 | 68,560 | 129,589 | 134,259 | 134,658 | 135,169 | 136,705 | - | - | 136,705 | - | 136,705 |
| 140 | පුද්ගල සම්පත් හා ඉඩම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | - | - | 1,914 | 3,117 | 4,078 | 6,328 | 8,540 | 9,979 | 12,536 | 14,624 | 18,449 | - | - | 18,449 | - | 18,449 |
| 140 | කෘෂි වන භූමිමාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 824 | 3,984 | (3,161) | 991 | (2,170) |
| 142 | ජාතික රුරල් යන්ත්‍ර විලෝප අමාත්‍යාංශය | - | 1,291 | 2,875 | 5,264 | 6,384 | 10,198 | 11,980 | 15,190 | 17,913 | 21,391 | 23,428 | - | - | 23,428 | - | 23,428 |
| 143 | ජාත්‍යන්තර කටයුතු අමාත්‍යාංශය | 150 | 150 | 186 | 322 | 399 | 453 | 1,312 | 1,359 | 1,260 | 2,050 | 2,050 | - | - | 2,050 | - | 2,050 |
| 145 | නැව් හා දැව කිරීමේ අමාත්‍යාංශය | - | - | 529 | 17,210 | 19,506 | 25,642 | 27,040 | 28,698 | 30,067 | 31,389 | 32,892 | - | - | 32,892 | - | 32,892 |
| 145 | සුනරික්ඛණ, නැව් හා සැලැස්වීම හා නිත්‍ය ආරක්ෂා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,823 | 1,410 | 1,413 | 1,571 | 2,984 |
| 147 | ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| 149 | කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | 434 | 434 | 2,334 | 4,689 | 7,313 | 10,047 | 12,907 | 15,276 | 15,317 | 15,458 | 18,319 | 1,343 | - | 19,661 | 53 | 19,715 |
| 151 | ධර්ම හා දර්ශන සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,115 | - | 1,115 | 3,295 | 4,410 |
| 152 | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | - | - | - | 591 | 812 | 935 | 1,024 | 1,142 | 1,312 | 1,611 | 1,950 | - | - | 1,950 | - | 1,950 |
| 153 | ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | 12,922 | 15,907 | 15,907 | 15,907 | 15,907 | 15,907 | 15,907 | - | - | 15,907 | 1,000 | 16,907 |
| 154 | ඉඩම් ආවර්ණ කටයුතු විලෝප අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 120 | - | 120 | 1,161 | 1,280 |
| 155 | පළාත් සහ හා පළාත් පාලන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,162 | - | 2,162 | 1,406 | 3,568 |
| 156 | මහාගවේෂණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය | 2,282 | 9,085 | 13,211 | 17,027 | 17,910 | 18,148 | 18,417 | 19,441 | 19,641 | 25,311 | 243,135 | - | - | 243,135 | - | 243,135 |
| 157 | ජාතික සංවිදුලන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 2,668 | 2,668 |
| 158 | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,317 | - | 2,317 | 9,007 | 11,324 |

පළමුබහුය I - 2004.01.01 ලගහේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | ෧෧,000 | | | | | | | | | | | | | | | |
|-----------|---|--------|-------|-------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|------|--------|--------|--------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 159 | සංවර්ධන සංවර්ධන හා ක්‍රියාකාරී අගමැති කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,757 | - | 1,757 | 1,744 | 3,501 |
| 160 | ජාතික පුනර්ජනනීය බලකති අමාත්‍යාංශය | 438 | 7,715 | 9,311 | 10,881 | 12,844 | 14,782 | 17,481 | 33,301 | 39,960 | 46,637 | 52,642 | - | - | 52,642 | - | 52,642 |
| 160 | මහලේ සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,924 | 16 | 1,908 | 2,391 | 4,299 |
| 161 | නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 42 | - | 42 | 1,430 | 1,472 |
| 162 | මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 10,448 | - | 10,448 | 10,960 | 21,408 |
| 163 | අභ්‍යන්තර කටයුතු වංචි සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 5,305 | - | 5,305 | 9,808 | 15,113 |
| 165 | ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 488 | - | 488 | 8,358 | 8,847 |
| 166 | දුරකථන සංවර්ධන හා සංදේශන අමාත්‍යාංශය | - | - | - | 3,256 | 4,244 | 5,251 | 7,264 | 7,837 | 8,423 | 9,204 | 10,913 | - | - | 10,913 | - | 10,913 |
| 166 | නගර සැලසුම් හා පලපමාදාන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,228 | - | 2,228 | 2,230 | 4,458 |
| 167 | විදේශ කාර්යාල අමාත්‍යාංශය | - | - | - | - | 5,212 | 5,338 | 5,893 | 6,559 | 7,082 | 11,683 | 14,175 | - | - | 14,175 | 3,309 | 3,309 |
| 171 | ජපය අධ්‍යයන අමාත්‍යාංශය | - | - | - | - | - | - | 3,135 | 6,061 | 7,226 | 9,566 | 11,311 | - | - | 11,311 | - | 14,175 |
| 173 | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 5,515 | 6,161 | 10,626 | 13,999 | - | - | 13,999 | - | 11,311 |
| 174 | පුනර්ජනන හා මත්ස්‍යාලය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 4,173 | 6,161 | 10,626 | 13,999 | - | - | 13,999 | - | 13,999 |
| 175 | රාජ්‍ය සම්පත් හා වැඩසටහන් සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | 3,349 | 3,618 | 3,962 | 4,040 | 4,815 | 5,720 | 8,194 | 9,422 | - | - | 9,422 | - | 9,422 |
| 176 | විදේශ මුදල් මණ්ඩල අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 3,074 | 3,914 | 5,662 | 7,161 | - | - | 7,161 | - | 7,161 |
| 176 | වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 2,423 | - | 2,423 | 1,983 | 4,405 |
| 177 | සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 6,174 | 11,023 | 18,405 | 20,957 | - | - | 20,957 | - | 20,957 |
| 178 | පොළ සංවර්ධන හා සහන වතු සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 5,653 | 6,051 | 6,051 | 6,776 | - | - | 6,776 | - | 6,776 |
| 179 | මෙහිපිටි සේවා හා වනජීවී අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 11,921 | 17,029 | 12,812 | 15,569 | - | - | 15,569 | - | 15,569 |
| 180 | පුළු අපනයන මණ්ඩල අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 2,412 | 2,415 | 2,417 | 2,417 | - | - | 2,417 | - | 2,417 |
| 181 | වැරදිකරු ප්‍රවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 2,099 | 6,592 | 7,728 | 10,021 | - | - | 10,021 | - | 10,021 |
| 182 | විදේශ රැකියා ප්‍රවර්ධන හා පුනරාධන අමාත්‍යාංශය | - | - | 3,027 | 4,372 | 6,070 | 6,205 | 7,344 | 7,353 | 7,443 | 7,573 | 7,573 | - | - | 7,573 | - | 7,573 |
| 182 | විදේශ රැකියා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 604 | - | 604 | 469 | 1,073 |

උපදේශිතය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | |
|-----------|--|-------|-------|-------|-------|-------|-------|--------|--------|--------|--------|---------|--------|-------|------------|---------|
| | | | | | | | | | | | | | | අපනයන | වෙනු කිරීම | මෙහෙය |
| 183 | මහජන සම්මන්ත්‍රණ හා මහජන කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | 1,366 | 3,595 | 6,152 | 6,448 | - | - | 6,448 | 6,448 |
| 184 | පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | 404 | - | 1,620 | 1,620 | 3,344 | - | - | 3,344 | 3,344 |
| 185 | විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | 5,983 | 9,209 | 11,098 | 13,595 | 13,595 | - | - | 13,595 | 13,595 |
| 186 | සිනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 3,982 | - | - | 3,982 | 3,982 |
| 188 | උද්‍යෝග, උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 220 | - | - | 220 | 220 |
| 189 | අධ්‍යාපන සේවා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 4,928 | - | - | 4,928 | 4,928 |
| 190 | නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | 100,947 | - | - | 100,947 | 100,947 |
| 192 | නීතිය හා සාමය සහ මත්ධන හා ජනසංරක්ෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 51,482 | 436 | 51,045 | 44,492 |
| 193 | කම්කරු හා වාණිජ සම්බන්ධතා අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,865 | - | 1,865 | 4,186 |
| 194 | විදුලි සංදේශ හා විදිලි සන්නිවේදන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 908 | 2,508 | (1,599) | 2,194 |
| 195 | සංවර්ධන උපයෝගී මාර්ග හා පහසුකම් අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 972 |
| 196 | විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 1,662 | - | 1,662 | 19,982 |
| 197 | නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 4,255 | - | 4,255 | 177,322 |
| 198 | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 720 | - | 720 | 1,070 |
| 199 | ප්‍රාදේශීය ස්වයංපාලන අමාත්‍යාංශය | - | - | - | - | - | - | - | - | - | - | - | 859 | - | 859 | 2,812 |
| 201 | මෝටර් කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | 1,418 | 1,427 | 2,093 | 5 | - | 2,098 | 257 |
| 202 | මුද්‍රාදේශන සංවර්ධන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | 867 | 1,648 | 1,648 | 1,901 | 1,908 | 1,993 | 2,121 | 2,246 | 2,297 | 2,692 | 2,886 | 1,683 | 12 | 4,557 | 794 |
| 203 | ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | 180 | 395 | 397 | 397 | 397 | 397 | 397 | 55 | - | 452 | 452 |
| 204 | සිවිල් සේවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | - | - | - | - | 103 | 175 | 460 | 2,508 | 2,607 | 2,624 | 3,124 | 249 | - | 3,373 | 270 |
| 205 | මහ නර්තන දෙපාර්තමේන්තුව | 319 | 319 | 319 | 1,116 | 1,667 | 1,734 | 1,766 | 2,083 | 2,052 | 2,949 | 3,488 | 959 | - | 4,447 | 500 |
| 206 | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | - | 504 | 1,435 | 3,349 | 6,820 | 7,625 | 15,983 | 18,782 | 21,500 | 21,855 | 22,681 | 3,200 | - | 25,881 | 2,315 |
| 207 | පුහුණු දෙපාර්තමේන්තුව | 2,976 | 4,195 | 4,534 | 5,290 | 5,672 | 5,817 | 8,148 | 11,004 | 14,124 | 25,203 | 29,093 | 5,588 | - | 34,681 | 2,987 |
| 208 | ජාතික මහාභ්‍යාපාර දෙපාර්තමේන්තුව | 5,982 | 7,038 | 7,437 | 7,998 | 8,351 | 8,555 | 8,814 | 9,170 | 9,483 | 9,483 | 10,220 | 2,260 | - | 12,479 | 1,144 |

පළමු කොටස I - 2004.01.01 ලිහිල් අගස්තුවකට අදාළව කර ගන්නා ලද වංචික වත්කම්වල වටිනාකම
2103 - ගනු ලබන සහ ගනු ලබන

| ලිපි අංකය | ආයතනය | රු. '000 | | | | | | | | | | | | | | | |
|-----------|--|----------|---------|---------|-----------|-----------|-----------|------------|------------|------------|-----------|-----------|---------|--------|-----------|---------|-----------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 209 | ජාතික ලේඛනාගාරයේ දෙපාර්තමේන්තුව | 4,846 | 6,705 | 6,958 | 13,414 | 17,639 | 19,810 | 29,258 | 34,563 | 36,439 | 41,391 | 59,541 | 10,754 | - | 70,295 | 2,054 | 72,349 |
| 210 | ප්‍රවාහන දෙපාර්තමේන්තුව | - | 10,860 | 20,057 | 38,115 | 45,933 | 50,058 | 53,567 | 58,233 | 61,859 | 63,337 | 67,452 | 1,845 | - | 69,297 | 4,920 | 74,217 |
| 211 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | 17,016 | 60,077 | 156,533 | 263,018 | 288,300 | 377,749 | 451,279 | 480,917 | 567,179 | 641,300 | 105,299 | - | 746,598 | 50,851 | 797,450 |
| 212 | විනාශ දෙපාර්තමේන්තුව | - | 5,096 | 10,097 | 11,860 | 14,001 | 16,462 | 17,871 | 19,438 | 21,015 | 35,526 | 123,539 | 463 | - | 124,002 | 127,943 | 251,946 |
| 213 | දැනුවත් ප්‍රකාශන දෙපාර්තමේන්තුව | 8 | 8 | 8 | 8 | 391 | 803 | 899 | 1,853 | 2,633 | 3,332 | 4,878 | 3,323 | - | 8,201 | 6,127 | 14,327 |
| 215 | කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව | 41,559 | 64,575 | 95,602 | 103,292 | 123,825 | 124,666 | 126,626 | 139,599 | 188,215 | 193,059 | 231,767 | 15,337 | - | 247,104 | 22,717 | 269,821 |
| 216 | වෙළඳ දෙපාර්තමේන්තුව | - | - | 44 | 823 | 1,737 | 2,072 | 2,387 | 2,736 | 3,112 | 4,397 | 4,945 | 1,432 | - | 6,378 | 1,424 | 7,802 |
| 217 | වර්ධන හා මාර්ගගත සේවා දෙපාර්තමේන්තුව | 600 | 886 | 890 | 1,117 | 1,246 | 1,489 | 1,926 | 2,006 | 2,006 | 2,006 | 1,962 | - | - | 1,962 | - | 1,962 |
| 218 | මහලදි මහාමහරජ වහරුල් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | 17 | 17 | 17 | - | - | - | - | 17 |
| 219 | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | 2,188 | 2,835 | 21,873 | 39,890 | 39,890 | 45,413 | 70,323 | 82,860 | 99,834 | 101,750 | 102,515 | 957 | - | 103,472 | 2,748 | 106,220 |
| 220 | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | 413 | 3,054 | 7,862 | 11,475 | 15,246 | 15,623 | 24,894 | 34,631 | 39,609 | 42,467 | 54,250 | 5,454 | - | 59,704 | 9,195 | 68,899 |
| 221 | කම්කරු දෙපාර්තමේන්තුව | 15,663 | 29,885 | 43,561 | 185,489 | 205,913 | 230,310 | 290,114 | 345,021 | 447,015 | 537,696 | 604,677 | 86,859 | 60 | 691,476 | 37,446 | 728,922 |
| 222 | ශ්‍රී ලංකා දුර බුද්ධි දෙපාර්තමේන්තුව | - | 28,065 | 74,013 | 386,758 | 870,410 | 1,550,750 | 2,517,378 | 3,085,240 | 3,989,299 | 4,334,513 | 4,906,381 | 606,029 | 615 | 5,511,794 | 597,457 | 6,109,251 |
| 223 | ශ්‍රී ලංකා නාවික හමුදාව | 323,588 | 323,588 | 666,588 | 894,077 | 928,750 | 982,547 | 1,484,745 | 2,254,210 | 2,784,003 | 3,241,990 | 3,421,018 | 912,400 | 88,047 | 4,245,371 | 406,513 | 4,651,884 |
| 224 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 36,796 | 62,945 | 73,963 | 2,579,612 | 7,219,045 | 8,506,253 | 14,770,740 | 15,807,816 | 16,134,350 | 1,309,478 | 1,473,814 | 210,575 | - | 1,684,390 | 179,165 | 1,863,554 |
| 225 | වෙළඳ දෙපාර්තමේන්තුව | - | - | - | 442,799 | 442,799 | 442,799 | 442,799 | 442,799 | 442,799 | 442,799 | 442,799 | 442,799 | - | 442,799 | 442,799 | 442,799 |
| 226 | ආයතන හා විමර්ශන දෙපාර්තමේන්තුව | 23,720 | 24,915 | 112,550 | 158,583 | 197,979 | 217,589 | 226,947 | 233,112 | 251,241 | 238,452 | 249,421 | 6,898 | - | 256,319 | 42,716 | 299,035 |
| 227 | ජූරියර්ස් ලීගාල් ජිරිමේ දෙපාර්තමේන්තුව | 667 | 3,237 | 4,995 | 12,451 | 13,136 | 14,570 | 16,070 | 17,528 | 20,544 | 24,509 | 32,898 | 2,340 | 60 | 35,178 | 3,458 | 38,636 |
| 229 | නීතිපති දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 7,340 | 7,000 | 14,340 |
| 232 | මහලදි මහාමහරජ වහරුල් දෙපාර්තමේන්තුව | 5,666 | 10,092 | 16,537 | 22,808 | 27,781 | 39,448 | 48,265 | 52,929 | 59,644 | 110,491 | 131,754 | 7,465 | 4 | 139,215 | 36,992 | 176,208 |
| 233 | රජයේ රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | 9,584 | 51,743 | 109,602 | - | 161,345 | 44,106 | 205,451 |
| 234 | මුද්‍රණ සේවා දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | 600 | 2,036 | 2,425 | - | 4,460 | 1,838 | 6,298 |
| 236 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | 676 | 1,876 | 2,475 | 3,334 | 2,509 | 2,678 | 2,678 | 2,872 | 3,049 | 4,643 | 5,311 | 779 | - | 6,090 | 989 | 7,079 |
| 237 | ජාතික මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | - | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | 3,334 | - | 3,334 | - | 3,334 |
| 238 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | 1,555 | 2,351 | 2,464 | 2,464 | 3,815 | 3,815 | 3,815 | 3,961 | 3,961 | 3,910 | - | - | 3,910 | - | 3,910 |
| 239 | විද්‍යා සම්පත් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | 3,125 | 2,964 | - | 6,089 | 917 | 7,005 |
| 240 | ජාතික මුද්‍රණ දෙපාර්තමේන්තුව | 3,293 | 6,339 | 11,764 | 13,934 | 14,389 | 14,389 | 14,389 | 14,373 | 14,373 | 14,373 | 14,373 | - | - | 14,373 | - | 14,373 |
| 241 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | - | - | - | 922 | 916 | 916 | 916 | 916 | 916 | 916 | - | - | 916 | - | 916 |
| 242 | මහලදි මහාමහරජ වහරුල් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 110 | 110 | 110 | 110 | 110 | 110 | - | - | 110 | - | 110 |
| 243 | සංවර්ධන මුද්‍රණ දෙපාර්තමේන්තුව | - | - | - | 33 | 33 | 33 | 33 | 33 | 33 | 33 | 33 | - | 40 | (7) | - | (7) |

උපදේශිතය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | 2014 | | | | | | | | | | | 2015 | 2016 | | | |
|-----------|---|-------|--------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|--------|-------|-----------|--------|-----------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | | | | | |
| 244 | වෙලු, හීලු, හා අපොදන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | - | - | - | 1,964 | 2,958 | 2,967 | 2,967 | 2,993 | 3,434 | 5,078 | 6,437 | 2,549 | - | 8,986 | 1,290 | 10,277 |
| 245 | ආයතන මූල්‍ය දෙපාර්තමේන්තුව | - | 178 | 178 | 178 | 178 | 178 | 178 | 178 | 178 | 178 | 178 | - | - | 178 | - | 178 |
| 246 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 3,381 | 7,913 | 31,922 | 64,312 | 77,899 | 93,098 | 101,998 | 101,998 | 107,958 | 142,540 | 142,540 | - | - | 142,540 | - | 142,540 |
| 247 | ශ්‍රී ලංකා රේගුව | - | 14,983 | 2,046,228 | 2,046,228 | 2,046,228 | 2,046,228 | 2,131,293 | 2,140,598 | 2,142,379 | 2,144,838 | 2,148,817 | 3,869 | - | 2,152,687 | 23,999 | 2,176,685 |
| 248 | සුවසිරිපාය දෙපාර්තමේන්තුව | 293 | 680 | 2,615 | 6,485 | 10,447 | 12,353 | 12,743 | 12,748 | 13,242 | 13,682 | 14,009 | 586 | - | 14,596 | 481 | 15,077 |
| 249 | හාන්ඩ්‍යාන්ර මෙහෙයුම් දෙපාර්තමේන්තුව | - | - | - | 1,318 | 2,457 | 2,457 | 2,457 | 2,435 | 1,854 | 1,854 | 1,415 | - | 2,022 | (607) | - | (607) |
| 250 | ආයතන මූල්‍ය දෙපාර්තමේන්තුව | 500 | 1,501 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 1,648 | 2,846 | 17 | 4,477 | - | 4,477 |
| 251 | කැබ්ලේජ් දෙපාර්තමේන්තුව | 653 | 1,390 | 2,182 | 4,670 | 16,711 | 50,711 | 51,207 | 51,259 | 52,022 | 52,497 | 54,417 | 909 | - | 55,327 | 1,465 | 56,792 |
| 252 | ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව | 1,002 | 4,415 | 6,212 | 16,230 | 22,958 | 33,569 | 33,569 | 33,569 | 33,569 | 38,553 | 38,553 | 15,593 | - | 54,146 | 250 | 54,396 |
| 253 | විද්‍යාමාලය දෙපාර්තමේන්තුව | 237 | 299 | 299 | 1,978 | 4,363 | 6,883 | 12,580 | 15,748 | 16,453 | 31,216 | 93,516 | 5,493 | - | 99,010 | 4,322 | 103,331 |
| 254 | වෙලු, හීලු, හා අපොදන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව | - | - | 357 | 1,091 | 3,488 | 5,390 | 9,023 | 12,229 | 14,002 | 24,319 | 35,728 | 9,803 | - | 45,531 | 9,981 | 55,511 |
| 255 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | 172 | 30,169 | 32,622 | 36,695 | 41,092 | 44,087 | 62,548 | 79,384 | 80,699 | 4,441 | 232 | 84,908 | 20,973 | 105,881 |
| 256 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | 1,298 | 4,841 | 7,278 | 9,127 | 10,984 | 14,681 | 20,013 | 21,871 | 24,976 | 27,750 | 988 | 2,941 | 25,797 | 2,277 | 28,074 |
| 257 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | 2,354 | 13,293 | 14,951 | 15,911 | 18,400 | 20,370 | 20,593 | 22,525 | 24,157 | 1,803 | 1 | 25,960 | 1,198 | 27,158 |
| 258 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 47 | 47 | 1,472 | 2,345 | 4,181 | 5,006 | 7,000 | 8,453 | 9,433 | 10,542 | 12,012 | 1,468 | - | 13,480 | 1,192 | 14,672 |
| 259 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 380 | 380 | 1,879 | 2,756 | 3,496 | 4,512 | 5,902 | 7,883 | 8,768 | 11,741 | 14,700 | 2,956 | - | 17,655 | 2,399 | 20,055 |
| 260 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 1,526 | 2,510 | 4,106 | 4,106 | 5,077 | 7,235 | 9,424 | 11,707 | 12,560 | 14,545 | 16,535 | 1,963 | 22 | 18,476 | 1,442 | 19,918 |
| 261 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 274 | 1,088 | 3,939 | 8,785 | 10,610 | 11,759 | 17,186 | 18,185 | 18,629 | 20,099 | 21,654 | 1,727 | 58 | 23,323 | 1,390 | 24,713 |
| 262 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 14 | 372 | 1,846 | 2,644 | 4,479 | 6,121 | 8,533 | 10,506 | 12,075 | 13,816 | 15,555 | 1,723 | - | 17,278 | 837 | 18,115 |
| 263 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | 400 | 400 | 2,434 | 2,879 | 3,530 | 5,029 | 5,254 | 5,696 | 6,647 | 7,847 | 9,967 | 1,000 | - | 10,967 | 788 | 11,756 |
| 264 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | 96 | 2,091 | 3,862 | 5,205 | 5,803 | 6,671 | 8,048 | 8,235 | 8,684 | 9,179 | 500 | - | 9,679 | 900 | 10,578 |
| 265 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | - | 1,678 | 2,051 | 4,000 | 5,698 | 6,194 | 6,553 | 7,792 | 8,827 | 1,250 | 210 | 9,868 | 691 | 10,559 |
| 266 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | 172 | 1,087 | 2,085 | 3,009 | 4,561 | 5,559 | 6,757 | 7,754 | 9,001 | 9,241 | 171 | - | 9,412 | 31 | 9,443 |
| 267 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | 1,258 | 3,369 | 3,369 | 4,142 | 6,980 | 10,464 | 11,886 | 22,436 | 29,936 | 10,496 | 111 | 40,321 | 5,992 | 46,313 |
| 268 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | 825 | 2,823 | 4,322 | 6,929 | 8,414 | 11,814 | 13,312 | 14,812 | 22,655 | 1,462 | 8 | 24,109 | 1,475 | 25,584 |
| 269 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | - | - | 1,277 | 1,277 | 2,167 | 3,133 | 4,123 | 5,076 | 5,986 | 6,183 | 7,166 | 1,000 | - | 8,166 | 1,300 | 9,466 |

පළමු කොටස I - 2004.01.01 දිනේ පසුපස අර්ථකථන කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | රු. '000 | | | | | | | | | | | | | | | |
|-----------|---|----------|--------|--------|--------|---------|---------|---------|---------|---------|-----------|-----------|---------|-------|-----------|---------|-----------|
| | | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | | | |
| 270 | දේශීය ලේකම් කාර්යාලය - අමාත්‍යාංශ | 499 | 2,384 | 4,263 | 9,236 | 10,415 | 15,200 | 24,624 | 29,424 | 31,424 | 34,099 | 36,599 | 3,500 | 98 | 40,001 | 3,486 | 43,487 |
| 271 | දේශීය ලේකම් කාර්යාලය - ත්‍රිකුණාමලය | - | - | 604 | 604 | 604 | 604 | 2,604 | 4,604 | 4,691 | 6,108 | 7,461 | 1,472 | 19 | 8,915 | 1,243 | 10,158 |
| 272 | දේශීය ලේකම් කාර්යාලය - කුරුමිනෙල | 48 | 97 | 6,152 | 6,552 | 6,568 | 6,568 | 9,548 | 11,539 | 13,501 | 15,501 | 17,493 | 1,922 | - | 19,414 | 2,617 | 22,032 |
| 273 | දේශීය ලේකම් කාර්යාලය - පුත්තලම | - | - | - | 798 | 1,720 | 3,715 | 4,449 | 7,449 | 7,736 | 9,235 | 10,544 | 2,493 | - | 13,037 | 1,999 | 15,037 |
| 274 | දේශීය ලේකම් කාර්යාලය - අනුරාධපුරය | 184 | 314 | 3,082 | 4,830 | 6,478 | 8,098 | 10,474 | 11,246 | 12,129 | 12,629 | 13,596 | 459 | - | 14,055 | 2,663 | 16,718 |
| 275 | දේශීය ලේකම් කාර්යාලය - පොළොන්නරුව | - | 101 | 1,637 | 2,133 | 2,133 | 3,828 | 5,521 | 7,575 | 9,418 | 11,922 | 15,135 | 2,441 | - | 17,576 | 500 | 18,075 |
| 276 | දේශීය ලේකම් කාර්යාලය - මුදලි | - | - | 1,934 | 3,841 | 6,592 | 7,589 | 14,077 | 18,731 | 20,217 | 25,813 | 28,311 | 2,500 | - | 30,810 | 3,225 | 34,035 |
| 277 | දේශීය ලේකම් කාර්යාලය - මහලයාල | - | 400 | 1,664 | 2,164 | 4,161 | 6,161 | 8,661 | 9,654 | 10,105 | 12,105 | 29,105 | 1,300 | - | 30,405 | 3,050 | 33,455 |
| 278 | දේශීය ලේකම් කාර්යාලය - රත්නපුර | 101 | 176 | 1,444 | 1,559 | 1,879 | 1,879 | 1,879 | 2,408 | 3,406 | 3,406 | 5,406 | 1,426 | - | 6,833 | 634 | 7,467 |
| 279 | දේශීය ලේකම් කාර්යාලය - කැලණිය | - | - | 1,315 | 1,315 | 2,321 | 3,143 | 3,143 | 3,143 | 3,302 | 5,302 | 7,301 | 1,980 | - | 9,281 | 1,791 | 11,071 |
| 280 | ව්‍යාපෘති කලමනාකරණ සහ දැක්මක් ඇපාර්ට්මේන්ට් | - | - | - | - | - | - | - | - | - | 625 | 625 | 328 | - | 953 | 15 | 968 |
| 281 | මොටර් සංවර්ධන ඇපාර්ට්මේන්ට් | - | - | - | 14,705 | 17,804 | 31,899 | 39,145 | 53,513 | 65,540 | 72,135 | 92,699 | 83 | - | 92,782 | - | 92,782 |
| 282 | වාරිමාර්ග ඇපාර්ට්මේන්ට් | 14,833 | 38,625 | 45,692 | 56,341 | 178,121 | 353,191 | 550,685 | 747,675 | 929,016 | 1,165,344 | 1,459,707 | 179,565 | 2 | 1,639,270 | 109,348 | 1,748,618 |
| 283 | වන සංරක්ෂණ ඇපාර්ට්මේන්ට් | 500 | 998 | 998 | 1,647 | 2,636 | 3,594 | 4,579 | 5,786 | 8,254 | 10,734 | 13,407 | 3,342 | - | 16,749 | 3,478 | 20,227 |
| 284 | වනජීවී සංරක්ෂණ ඇපාර්ට්මේන්ට් | 860 | 1,847 | 2,330 | 3,452 | 131,457 | 132,120 | 132,404 | 133,122 | 133,930 | 135,030 | 146,773 | 875 | - | 147,648 | 1,959 | 149,607 |
| 285 | කෘෂිකර්ම ඇපාර්ට්මේන්ට් | 4,536 | 5,504 | 17,034 | 52,774 | 58,918 | 65,519 | 87,419 | 110,796 | 133,544 | 157,145 | 238,064 | 39,033 | 4,725 | 272,373 | 31,448 | 303,821 |
| 287 | ලබ්ධි ගිණිම නිරවුල් කිරීමේ ඇපාර්ට්මේන්ට් | 327 | 327 | 327 | 707 | 707 | 707 | 2,675 | 5,115 | 6,594 | 7,505 | 7,505 | - | - | 7,505 | - | 7,505 |
| 288 | මිනිසුන්ගේ සේවා ඇපාර්ට්මේන්ට් | 22,333 | 22,333 | 61,516 | 75,507 | 87,314 | 89,226 | 109,781 | 156,022 | 170,184 | 190,284 | 219,648 | 67,398 | 82 | 286,963 | 56,751 | 343,714 |
| 289 | අපනයන කෘෂිකර්ම ඇපාර්ට්මේන්ට් | 1,130 | 1,130 | 1,130 | 1,130 | 4,011 | 10,633 | 16,098 | 24,720 | 30,702 | 36,218 | 40,696 | 5,906 | - | 46,602 | 4,110 | 50,713 |
| 290 | බිටර් හා ජලය සම්පත් ඇපාර්ට්මේන්ට් | 603 | 8,540 | 16,799 | 20,179 | 25,891 | 29,603 | 33,530 | 36,308 | 39,848 | 41,652 | 55,708 | 6,164 | - | 61,871 | 1,996 | 63,868 |
| 291 | වෙළඳ සංරක්ෂණ ඇපාර්ට්මේන්ට් | - | 1,055 | 2,502 | 11,427 | 11,720 | 12,133 | 12,633 | 13,131 | 13,620 | 14,099 | 14,868 | 979 | 114 | 15,734 | 70,574 | 86,308 |
| 292 | සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ඇපාර්ට්මේන්ට් | 2,254 | 2,254 | 41,823 | 82,701 | 94,440 | 103,089 | 109,405 | 111,012 | 118,184 | 121,654 | 125,565 | 6,571 | 0.15 | 132,136 | 5,893 | 138,029 |
| 293 | රබර් සංවර්ධන ඇපාර්ට්මේන්ට් | - | - | - | - | 1,822 | 3,808 | 4,211 | 5,422 | 5,422 | 5,422 | 5,891 | 761 | - | 6,652 | 738 | 7,389 |
| 294 | ජාතික සත්වෝද්‍යාන ඇපාර්ට්මේන්ට් | 5,262 | 9,345 | 14,269 | 19,867 | 24,419 | 28,595 | 32,998 | 35,258 | 39,716 | 44,120 | 51,406 | 11,825 | - | 63,231 | 3,443 | 66,674 |
| 295 | වාණිජ ඇපාර්ට්මේන්ට් | - | 1,330 | 2,122 | 2,921 | 3,392 | 3,883 | 4,343 | 4,580 | 4,628 | 4,863 | 5,061 | 70 | - | 5,131 | 768 | 5,898 |



උපදේශණය I - 2004.01.01 දිනේ පසුව අත්පත් කර ගන්නා ලද වංචිල වත්කම්වල වටිනාකම
2103 - යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ

| ලිපි අංකය | ආයතනය | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | | 2016 | | |
|-----------|--|----------------|------------------|------------------|------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|----------------|-------------------|-------------------|--------------------|
| | | | | | | | | | | | | | වකවානු කිරීම | අපවහන | වකවානු කිරීම | වකවානු කිරීම | |
| 298 | මිනුම් ඒකක, ප්‍රිමිටි හා සේවා දෙපාර්තමේන්තුව | 10,496 | 41,874 | 78,899 | 119,061 | 140,299 | 142,027 | 176,454 | 205,052 | 208,143 | 210,098 | 231,095 | 19,866 | - | 250,961 | 8,283 | 259,244 |
| 300 | අතරතුර කොමසාරිස් දෙපාර්තමේන්තුව | - | - | 45 | 916 | 916 | 1,151 | 5,664 | 5,664 | 6,205 | 6,440 | 6,456 | 67 | - | 6,524 | 185 | 6,709 |
| 301 | සමුදායකාර සංවර්ධන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | 193 | 193 | 259 | 696 | 1,069 | 238 | - | 1,307 | 333 | 1,640 |
| 302 | සමුදායකාර සේවක කොමිෂන් සභාව | - | 258 | 298 | 298 | 298 | 365 | 447 | 447 | 857 | 857 | 857 | 7 | - | 864 | - | 864 |
| 303 | සේවකවරුන්ගේ දෙපාර්තමේන්තුව | - | - | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | 165 | - | - | 165 | - | 165 |
| 304 | කාලදායක ජීවන දෙපාර්තමේන්තුව | 4,492 | 6,048 | 9,841 | 186,547 | 349,911 | 357,872 | 400,320 | 438,070 | 582,143 | 623,248 | 629,548 | 12,446 | - | 641,994 | 11,174 | 653,168 |
| 306 | ශ්‍රී ලංකා ශ්‍රීරේඛ දෙපාර්තමේන්තුව | - | - | - | 923 | 55,409 | 166,749 | 283,056 | 431,310 | 4,022,807 | 5,792,485 | 9,093,546 | 4,285,207 | - | 13,378,752 | 1,258,928 | 14,637,680 |
| 307 | මෙහිට පිට ප්‍රවාහන දෙපාර්තමේන්තුව | - | 4,799 | 26,928 | 55,100 | 78,634 | 90,748 | 148,593 | 128,343 | 143,197 | 159,981 | 173,680 | 61,481 | - | 235,162 | 7,130 | 242,292 |
| 308 | කැපල් දෙපාර්තමේන්තුව | 48 | 416 | 70,630 | 76,413 | 93,357 | 97,509 | 104,908 | 111,845 | 123,294 | 136,928 | 150,408 | 16,861 | - | 167,270 | 7,897 | 175,167 |
| 309 | මොඩනලිටි දෙපාර්තමේන්තුව | - | - | 2,650 | 2,650 | 2,650 | 2,650 | 3,164 | 3,613 | 3,927 | 12,345 | 27,550 | 19,576 | 4 | 47,122 | 10,046 | 57,168 |
| 310 | රජයේ කර්මාන්ත ආලය | 600 | 2,816 | 14,249 | 18,090 | 27,152 | 29,914 | 32,354 | 36,393 | 39,755 | 44,362 | 50,570 | 6,529 | - | 57,099 | 19,349 | 76,447 |
| 311 | ජාතික ගොඩනැගිලි සැලසුම් දෙපාර්තමේන්තුව | 225 | 1,710 | 3,631 | 5,576 | 5,637 | 5,736 | 5,814 | 5,863 | 5,863 | 5,863 | 5,959 | - | - | 5,959 | 112 | 6,071 |
| 320 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | - | 42,887 | 165,112 | 337,354 | 427,334 | 467,316 | 486,940 | 511,939 | 547,733 | 34,962 | - | 582,695 | 15,365 | 598,060 |
| 322 | ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව | - | - | - | - | 270 | 270 | 561 | 873 | 1,149 | 1,539 | 2,037 | 542 | - | 2,579 | 22,432 | 25,011 |
| 324 | කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | 233 | 233 | 422 | 613 | 1,189 | 1,639 | 522 | - | 2,161 | 630 | 2,791 |
| 325 | ශ්‍රී ලංකා මෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | 23,075 | 49,157 | 60,397 | 70,681 | 75,422 | 6,443 | - | 81,865 | 8,943 | 90,808 |
| 326 | පුරා පාලන විශේෂඥ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | 494 | 979 | 3,292 | 700 | - | 3,992 | 495 | 4,487 |
| 327 | ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | 1,598 | 3,335 | 4,918 | 6,864 | 1,966 | 43 | 8,787 | 1,948 | 10,735 |
| 328 | මිනිස්වල හා රැකියා දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | 420 | 1,772 | 2,764 | 3,464 | 1,000 | - | 4,464 | 400 | 4,864 |
| 329 | කළමනාකරණ තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | 936 | 3,602 | 2,829 | 1,709 | 1,482 | 3,191 |
| 331 | දිවයිනාලය සංවර්ධන දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 3,826 | - | 3,826 | 5,317 | 9,143 |
| 332 | ජාතික පුරා ජල සැපයුම් දෙපාර්තමේන්තුව | - | - | - | - | - | - | - | - | - | - | - | 12,121 | - | 12,121 | 2,807 | 14,928 |
| | මුළු වකවානු | 671,843 | 1,084,507 | 2,592,418 | 9,833,198 | 17,677,872 | 22,018,000 | 27,395,746 | 38,735,149 | 51,187,373 | 63,751,495 | 74,932,955 | 14,787,389 | 214,814 | 89,505,530 | 11,423,306 | 100,928,835 |

රු. 000

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|---|----------------|---------------|---|
| 1 | අතිරේක ජනාධිපති | නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව | 1,540,000,000 | 1,539,306,000 | 100 |
| | | සංවර්ධන මූල්‍යමය සම්බන්ධීකරණය සහ අධීක්ෂණය | 195,000,000 | 187,940,654 | 96 |
| | | ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතාවය | 5,000,000 | 1,295,779 | 26 |
| | | පුබුදු මූලාශ්‍ර පොලොන්නරුව වැඩසටහන සම්බන්ධීකරණය | 450,000,000 | 443,486,511 | 99 |
| | | ජාතික පරිසරය සුරැකීමේ වැඩසටහන, ජාතික මත්ස්‍ය නිවාරණ වැඩසටහන, ජාතික වකුගඩු රෝග නිවාරණ වැඩසටහන සහ ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන සම්බන්ධීකරණය | 1,400,000,000 | 1,256,471,327 | 90 |
| 2 | අග්‍රාමාත්‍ය කාර්යාලය | සංවිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම | 19,000,000 | 16,670,905 | 88 |
| | | ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම | 19,000,000 | 9,877,972 | 52 |
| 6 | රාජ්‍ය සේවා කොමිෂන් සභාව | නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම | 176,480,000 | 118,773,969 | 67 |
| 10 | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව | අල්ලස් හා දූෂණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් | 1,000,000 | 456,427 | 46 |
| | | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම (අයවැය යෝජනා 2016) | 123,000,000 | 36,863,412 | 30 |
| 12 | ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ වැඩසටහන් | 3,000,000 | 1,442,828 | 48 |
| 13 | ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව | මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් | 8,800,000 | 8,800,000 | 100 |
| 21 | විගණකාධිපති | යුළුසේඅයිඩී/ස්ටෙයාර් ව්‍යාපෘතිය | 2,300,000 | 2,260,902 | 98 |
| | | යුළුසේඅයිඩී/ස්ටෙයාර් ව්‍යාපෘතිය | 128,500,000 | 128,485,778 | 100 |
| 101 | බුද්ධිමය අමාත්‍යාංශය | පූජාභූමි සංවර්ධනය | 103,529,484 | 103,529,483 | 100 |
| | | විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම කැලණිය | 296,779,767 | 296,779,767 | 100 |
| | | කොත්මලේ මහවැලි මහා සෑය | 10,000,000 | 10,000,000 | 100 |
| | | උෟන සංවර්ධන දහම් පාසැල් නැවත සංවර්ධනය කිරීම | 97,824,966 | 97,824,966 | 100 |
| | | සංවර්ධනය නොවූ පන්සල් පුනරුත්ථාපනය කිරීම | 122,562,837 | 122,562,836 | 100 |
| | | පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ ග්‍රාමීය පන්සල් නගාසිටුවීම | 23,169,154 | 22,800,000 | 98 |
| | | මතට තිත වැඩසටහන | 5,133,792 | 5,133,792 | 100 |
| | | වෙනත් භාෂා පුවර්ධනය හා ආගමික සහජීවනය පවත්වාගෙන යාම | 6,000,000 | 5,946,504 | 99 |
| 102 | මුදල් අමාත්‍යාංශය | තේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම | 50,000,000 | 34,829,990 | 70 |
| | | මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය / ආසියානු සංවර්ධන බැංකුව) | 667,170,000 | 663,913,585 | 100 |
| 103 | ආරක්ෂක අමාත්‍යාංශය | මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය / ආසියානු සංවර්ධන බැංකුව) | 95,645,000 | 95,216,001 | 100 |
| | | වෙනත් මූලධන වියදම් 03. ආරක්ෂක මූලස්ථාන ගොඩනැගිල්ල 04. පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාලය උපදේශන සේවා හා ණය ආපසු ගෙවීම 07. හැදෑරුම් සම්පත් කේන්ද්‍රය 08. පෙරසවි ගොඩනැගිලි ව්‍යාපෘතිය | 7,027,274,500 | 4,408,060,225 | 63 |
| 104 | ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය | වෙනත් මූලධන වියදම් 01. පද්ධති ස්වයංකරණය ව්‍යාපෘතිය | 450,000,000 | 244,000,000 | 54 |
| | | වෙනත් මූලධන වියදම් | 200,000,000 | 45,421,051 | 23 |
| | | උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාලය | 25,000,000 | 23,449,222 | 94 |
| | | සමුද්‍රීය නීතිගත සංස්ථාව ව්‍යාපෘතිය | 590,000,000 | 20,324,005 | 3 |
| | | මානුෂවාදී සොයාබැලීම් සහ මුදාගැනීම් සඳහා වන ධාරිතා සංවර්ධනය කිරීම | 100,000,000 | 57,718,988 | 58 |
| 104 | ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය | මූල්‍ය නගරය | 78,000,000 | 78,000,000 | 100 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|---|----------------|----------------|---|
| | | විමධාගත අයවැය | 3,375,000,000 | 3,206,369,946 | 95 |
| | | ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (අදියර 2) (ශ්‍රී ලංකා රජයභා.ස.ස) | 5,309,060 | 4,270,755 | 80 |
| | | ලෝක ආහාර වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝ.ආ.වැ.) | 219,241,910 | 211,148,392 | 96 |
| | | ලෝක ආහාර වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝ.ආ.වැ.) | 338,127,342 | 338,127,342 | 100 |
| | | ලෝක ආහාර වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝ.ආ.වැ.) | 233,924,000 | 214,804,442 | 92 |
| | | යටිතල පහසුකම් සංවර්ධනය (ගැටුම්වලින් හානියට පත් ප්‍රදේශවල හදිසි සංවර්ධන ව්‍යාපෘතිය) (ශ්‍රී ලංකා රජය - ආ.ස.බැ.) | 4,254,690,940 | 602,087,895 | 14 |
| | | යටිතල පහසුකම් සංවර්ධනය (ගැටුම්වලින් හානියට පත් ප්‍රදේශවල හදිසි සංවර්ධන ව්‍යාපෘතිය) (ශ්‍රී ලංකා රජය - ආ.ස.බැ.) | 5,470,869 | 5,318,544 | 97 |
| | | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (අයවැය යෝජනා 2016) | 19,875,000,000 | 13,983,486,830 | 70 |
| | | තෝරාගත් ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම | 20,000,000 | 15,000,000 | 75 |
| | | ප්‍රතිපත්ති සුනුකරණය සහ විශ්ලේෂණය | 80,310,000 | 28,297,801 | 35 |
| | | බෝගම්බර බන්ධනාගාර සීමාව ප්‍රතිසංවර්ධනය කිරීම | 9,060,000 | 9,060,000 | 100 |
| | | වෙනත් මූලධන වියදම් 1. තරුණ සංවර්ධන වැඩසටහන 2. කුඩා ව්‍යවසාය සංවර්ධනය | 74,000,000 | 54,955,088 | 74 |
| | | තරුණ ප්‍රජාවගේ ප්‍රජනන සෞඛ්‍යය වැඩසටහන (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) | 10,400,000 | 1,003,895 | 10 |
| | | යොවුන් පාර්ලිමේන්තුව බලගැන්වීම | 200,000,000 | 200,000,000 | 100 |
| | | යොවුන් පුර 2016 | 150,000,000 | 150,000,000 | 100 |
| | | ජාතික තරුණ කැල හරහා තරුණ පුහුණුව (අයවැය යෝජනා 2016) | 840,000,000 | 548,467,200 | 65 |
| | | නායකත්ව සංවර්ධනය | 5,500,000 | 5,499,209 | 100 |
| 106 | ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | ආපදා අවදානම් කළමනාකරණ වැඩසටහන (ශ්‍රී ලංකා රජය/එ.ජා.සං.වැ./ ලෝක බැංකුව) | 35,000,000 | 9,988,907 | 29 |
| | | පශ්චාත් ගැටුම් පැවති ප්‍රදේශ වඩාත් ශක්තිමත් කිරීම හා කාලගුණික වෙනස්වීම්වලට හානිය වන ප්‍රදේශ සංවර්ධනය (ශ්‍රී ලංකා රජය/එ.ජා.සං.වැ.) | 221,000,000 | 8,615,234 | 4 |
| | | ගංවතුර හා නියං සහනාධාර | 45,000,000 | 10,941,045 | 24 |
| | | ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයෑම් ව්‍යසන සඳහා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය/ ආ.ස.බැ.) | 296,000,000 | 196,080,411 | 66 |
| 108 | තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය | වෙනත් මූලධන වියදම් 01. මුද්දර හා තැපැල් සේවාවන් ප්‍රවර්ධනය | 1,000,000 | 1,000,000 | 100 |
| | | තැපැල් ජාලය වැඩිදියුණු කිරීම | 13,640,000 | 13,632,651 | 100 |
| 110 | අධිකරණ අමාත්‍යාංශය | සමාජ ඒකාබද්ධතාවය හා යුක්තිය පසිඳීම පිණිස නීතිය බලාත්මක කිරීමේ කාර්යය ශක්තිමත් කිරීම (ශ්‍රී ලංකා රජය / එ.ජා.සං.වැ.) | 28,006,600 | 28,006,000 | 100 |
| | | නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන | 61,500,000 | 26,395,518 | 43 |
| | | අධිකරණ පුහුණු කිරීමේ ආයතනයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම | 190,600,000 | 162,870,748 | 85 |
| 111 | සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | වැඩ සැලැස්ම ක්‍රියාකාරකම් - යුනිසෙෆ් | 20,751,383 | 17,919,141 | 86 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශීර්ෂ අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) |
|------------|-------|--|----------------|-------------|--|
| | | වැඩ සැලැස්ම ක්‍රියාකාරකම් - යුඑන්එෆ්පී | 21,000,000 | 10,171,760 | 48 |
| | | තාක්ෂණික සහාය ලෝක සෞඛ්‍ය සංවිධානය | 50,000,000 | 41,693,878 | 83 |
| | | වෙනත් මූලධන වියදම් | 25,000,000 | 11,266,495 | 45 |
| | | තුන්වන ලෝකයේ රටවල පුහුණු වැඩසටහන | 7,000,000 | 6,696,909 | 96 |
| | | දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන වැඩසටහන යටතේ වූ ක්‍රියාකාරකම් (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 1,222,400,000 | 826,855,580 | 68 |
| | | සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වල හදිසි අනතුරු ඒකකවල පහසුකම් වැඩිදියුණු කිරීම | 10,009,116 | 10,009,116 | 100 |
| | | බාහිර රෝගී සේවා සංකීර්ණය සංවර්ධනය - කොළඹ ජාතික රෝහල (ශ්‍රී ලංකා රජය - චීන රජය) | 100,000,000 | 24,667,288 | 25 |
| | | හඳුනාගත් රෝහල්වල වැඩිහිටි වාට්ටු ඉදිකිරීම | 12,000,000 | 5,130,610 | 43 |
| | | අර්බුද සම්බන්ධ හදිසි අවස්ථා විධිවිධාන කළමනාකරණය | 147,750,000 | 51,152,936 | 35 |
| | | ශ්‍රී ලංකා පළාත් සභා යටතේ වූ අගහිතකම් සහිත රෝහල්වල රෝගීන් සඳහා ප්‍රතිකාර සත්කාර ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය විසින් ස්ථාපිත කිරීම | 1,000,000,000 | 757,518,666 | 76 |
| | | හඳුනාගත් රෝහල්වල ඇති සායනික ශාලා සහ උපදේශන ශාලා සියලු පහසුකම් සහිතව වැඩිදියුණු කිරීම | 100,000,000 | 40,968,799 | 41 |
| | | ජාතික ඖෂධ තත්ත්ව පාලන විද්‍යාගාරවල යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම | 55,000,000 | 45,228,826 | 82 |
| | | ජාතික ඖෂධ තත්ත්ව පාලන විද්‍යාගාරවල යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම | 29,000,000 | 26,090,932 | 90 |
| | | නැගී එන කලාප ඉලක්ක කර ගනිමින් මූලික සමාජ සේවා ඉහළ නැංවීම | 150,000,000 | 14,639,259 | 10 |
| | | ලමා රෝහල් සුවිශේෂී මධ්‍යස්ථාන ලෙස නවීකරණය කිරීම | 320,000,000 | 76,025,813 | 24 |
| | | අංගොඩ මූලික රෝහලේ බාහිර රෝගී, රසායනාගාර සහ විකිරණශීලී ඒකක ව්‍යාප්ත කිරීම | 50,000,000 | 45,032,065 | 90 |
| | | කුරුණෑගල, අනුරාධපුර සහ යාපනය ප්‍රදේශයන්හි පිහිටි රෝහල් වැඩිදියුණු කිරීම | 150,000,000 | 149,087,515 | 99 |
| | | ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවාව | 118,550,123 | 62,761,749 | 53 |
| | | ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවාව | 445,000,000 | 445,000,000 | 100 |
| | | වෙනත් මූලධන වියදම් | 10,000,000 | 6,247,325 | 62 |
| | | ජාතික වෙංගු මර්ධන වැඩසටහන | 360,000,000 | 317,168,657 | 88 |
| | | ජලභීතිකා පාලන වැඩසටහන | 200,000,000 | 160,119,127 | 80 |
| | | වකුගඩු රෝග වැඩසටහන | 800,000,000 | 376,592,983 | 47 |
| | | සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය | 20,000,000 | 16,085,129 | 80 |
| | | පාසල් සෞඛ්‍ය වැඩසටහන | 10,000,000 | 6,659,777 | 67 |
| | | මී උණ පාලන වැඩසටහන | 5,840,511 | 5,840,510 | 100 |
| | | ලමයින් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම | 25,223,976 | 20,999,790 | 83 |
| | | ආපදා සඳහා පෙර සූදානම හා ක්‍රියාකාරී වීම | 10,000,000 | 9,588,006 | 96 |
| | | ජාතික පිළිකා මර්ධන මධ්‍යස්ථානය | 30,000,000 | 13,694,207 | 46 |
| | | මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ප්‍රදුරෝසියාව වැළැක්වීම | 15,000,000 | 10,313,134 | 69 |
| | | ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමේ වැඩසටහන | 210,000,000 | 36,432,802 | 17 |
| | | තරුණ, වැඩිහිටි, ආබාධිත සහ අවතැන් පුද්ගලයන් සඳහා වැඩසටහන | 2,500,000 | 198,933 | 8 |
| | | සාක් අරමුදල මගින් අරමුදල් සපයනු ලබන ක්‍රියාකාරකම් | 14,550,558 | 11,359,047 | 78 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|---|---|----------------|----------------|---|
| | | ඒඩීසි, ක්ෂය රෝගය හා මැලේරියා වසංගතය මැඩලීම සඳහා වන විශ්ව අරමුදල | 900,000,000 | 641,330,432 | 71 |
| | | ඒඩීසි, ක්ෂය රෝගය හා මැලේරියා වසංගතය මැඩලීම සඳහා වන විශ්ව අරමුදල | 100,000,000 | 39,523,831 | 40 |
| | | නිරෝධායන ඒකකය ශක්තිමත් කිරීම | 25,000,000 | 4,661,450 | 19 |
| | | වතු අංශයේ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම | 20,000,000 | 10,236,770 | 51 |
| | | බෝ නොවන රෝග මර්දනය සඳහා ආයෝජන පිළිකා, අංශගාත සහ වකුගඩු | 500,000,000 | 244,066,105 | 49 |
| | | බෝ නොවන රෝග පාලනය | 20,000,000 | 18,797,643 | 94 |
| | | ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩීසි මර්දන වැඩසටහන | 10,000,000 | 9,510,898 | 95 |
| | | බෝ නොවන රෝග අඩුකිරීම සඳහා පහසුකම් සැපයීම | 100,000,000 | 16,540,630 | 17 |
| | | නිදහස් වකුගඩු රෝග ව්‍යාප්ත වූ ප්‍රදේශ තුළ රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපනය කිරීම | 364,653,104 | 364,653,103 | 100 |
| | | ශ්‍රී ලෝක වැඩසටහන | 500,000,000 | 143,945,216 | 29 |
| | | ළමා හා මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන | 5,000,000 | 1,933,692 | 39 |
| | | පීඩාවට ලක්විය හැකි ජනතාවගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ජාතික වැඩසටහන | 50,000,000 | 42,437,301 | 85 |
| | | පෝෂණ සම්බන්ධීකරණ අංශය සහ පෝෂණ අංශය | 50,000,000 | 11,045,129 | 22 |
| | | වෙනත් මූලධන වියදම් | 1,000,000 | 131,963 | 13 |
| | | පර්යේෂණ ක්‍රියාකාරකම් | 22,000,000 | 12,093,979 | 55 |
| | | පෝෂණ මන්දිරය ඉදිකිරීම | 4,000,000 | 3,919,621 | 98 |
| | | හෝමියෝපති ක්‍රම සංවර්ධනය | 35,000,000 | 14,114,302 | 40 |
| | | දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රජා සෞඛ්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය | 122,000,000 | 121,470,741 | 100 |
| | | තරුණ ඔසු ගොවි ගම්මාන වැඩසටහන | 2,000,000 | 53,675 | 3 |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | ප්‍රවාහන ව්‍යාපෘති සඳහා මූලික පහසුකම් | 10,000,000 | 748,074 | 7 |
| 117 | උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | මධ්‍යම (උතුරු) අධිවේගී මාර්ගය | 300,000,000 | 275,847,429 | 92 |
| | | කොළඹ - රත්නපුර - පැල්මඩුල්ල අධිවේගී මාර්ගය | 125,000,000 | 37,500,000 | 30 |
| | | දකුණු අධිවේගී මාර්ගයේ නාය ගිය ස්ථාන පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ජපානය) | 77,000,000 | 76,975,168 | 100 |
| | | බදු අංශය | 850,000,000 | 465,716,700 | 55 |
| | | මාර්ග සංවර්ධන අධිකාරිය පාලම් නඩත්තු පද්ධතියක් සහ පාලම් ඇගයුම් ඒකකයක් ස්ථාපිත කිරීම (ශ්‍රී ලංකා රජය - ජපානය) | 20,000,000 | 3,600,000 | 18 |
| | | මිනුම්, පරීක්ෂණ කටයුතු හා ශක්‍යතා අධ්‍යයන | 50,000,000 | 50,000,000 | 100 |
| | | රජයේ ඇපකර සහිත දේශීය බැංකු මූල්‍යයන්‍ය මගින් කරනු ලබන මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘති - ණය සහ පොළී ගෙවීම | 18,147,000,000 | 18,147,000,000 | 100 |
| | | අග්නිදිග විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලැස්ම අදියර 1 බි (ශ්‍රී ලංකා රජය/කුවේට් අරමුදල) | 580,000,000 | 442,123,586 | 76 |
| | | අග්නිදිග විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලැස්ම අදියර 1 බි (ශ්‍රී ලංකා රජය/කුවේට් අරමුදල) | 80,000,000 | 59,201,673 | 74 |
| | | ඉංජිනේරු පීඨය ස්ථාපනය කිරීම කිලිනොච්චිය, යාපනය විශ්වවිද්‍යාලය (ශ්‍රී ලංකා රජය/ඉන්දියාව) | 250,000,000 | 70,430,900 | 28 |
| | | ඉංජිනේරු පීඨය ස්ථාපනය කිරීම - කිලිනොච්චිය යාපනය විශ්වවිද්‍යාලය (ශ්‍රී ලංකා රජය/ඉන්දියාව) | 3,564,000 | 2,900,000 | 81 |
| | | පරිසර දූෂණය පාලනය කිරීම සහ මුඩුබිම් ගොඩකිරීමේ වැඩබිම්වල පාරිසරික ප්‍රතිසංස්කරණ කිරීමේ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ජපාන ආයතනය) | 7,000,000 | 93,664 | 1 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) | | |
|---|----------------------------------|---|--|--|--|------------|----|
| 118 | කෘෂිකර්ම අමාත්‍යාංශය | පරිසර දූෂණය පාලනය කිරීම සහ මුදුබිම් ගොඩකිරීමේ වැඩබිම්වල පාරිසරික ප්‍රතිසංස්කරණ කිරීමේ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය / ජයකා ආයතනය) | 3,000,000 | 490,563 | 16 | | |
| | | මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/චිනය) | 130,785,000 | 130,785,000 | 100 | | |
| | | කෘෂිකර්ම පීඨය ස්ථාපනය කිරීම - කිලිනොච්චිය - යාපනය විශ්වවිද්‍යාලය (ඉන්දියාව) | 250,000,000 | 58,292,192 | 23 | | |
| | | කෘෂිකර්ම පීඨය ස්ථාපනය කිරීම - කිලිනොච්චිය - යාපනය විශ්වවිද්‍යාලය (ඉන්දියාව) | 3,511,000 | 2,494,270 | 71 | | |
| | | උසස් අධ්‍යාපන සහ පර්යේෂණ සංවර්ධන සඳහා නෝර්විජියානු ධාරිතා සංවර්ධන වැඩසටහන | 7,409,000 | 7,408,006 | 100 | | |
| | | රුහුණ විශ්වවිද්‍යාලයේ කලාගාරය ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/ඉන්දියාව) | 180,000,000 | 60,369,593 | 34 | | |
| | | අස්වනු පුරෝකථන වැඩසටහන | 500,000 | 245,848 | 49 | | |
| | | ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ විශේෂ වැඩසටහන් 03. අනෙකුත් ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය 04. තරුණ කෘෂි ව්‍යවසායකත්ව මෙහෙයුම 05. පළතුරු උද්‍යාන ස්ථාපිත කිරීම | 2,100,000,000 | 936,839,519 | 45 | | |
| | | කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය | 99,546,000 | 76,664,967 | 77 | | |
| | | ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලැස්ම විශ්වවිද්‍යාල සමඟ ක්‍රියාත්මක කිරීම | 20,000,000 | 13,079,326 | 65 | | |
| | | ලොකු එෂු බීජ නිෂ්පාදන වැඩසටහන | 15,000,000 | 1,300,000 | 9 | | |
| | | සහල් අපනයන කලාප 04 ක් පිහිටුවීම මගින් සහල් අපනයනය ප්‍රවර්ධන කිරීම | 10,000,000 | 3,255,515 | 33 | | |
| | | නිපුණතා සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ.) | 50,000,000 | 36,543,142 | 73 | | |
| | | 119 | විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය | ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ නියාමන ව්‍යාපෘතිය | 74,000,000 | 36,638,000 | 50 |
| ආසියාතික ආහාර සහ කෘෂිකාර්මික සහයෝගීතා මූලාරම්භයන් | 11,327,400 | | | 10,439,730 | 92 | | |
| සාක් කලාපීය රටවල්වල උසස්වනු වෙනස්කම් නිසා සිදුවන පසු අස්වනු පාඩු | 436,650 | | | 181,551 | 42 | | |
| කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්තිය සඳහා වූ ශ්‍රී ලංකා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අයි එෆ් පී ආර් අයි ව්‍යාපෘතිය | 279,517 | | | 247,628 | 89 | | |
| ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ කුඩා ජලාශ හා ඇළමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් | 2,000,000,000 | | | 897,701,316 | 45 | | |
| PPP මාධ්‍යය හරහා උසස් තත්ත්වයේ බීජ නිෂ්පාදනය කිරීම | 522,670,000 | | | 124,414,103 | 24 | | |
| කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම | 454,000 | | | 453,273 | 100 | | |
| නවීන ජෛව - බලශක්ති තාක්ෂණය හඳුන්වාදීම සහ ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රවර්ධනය (ශ්‍රී ලංකා රජය/එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 31,200,000 | | | 15,148,881 | 49 | | |
| 120 | කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය | | | කාන්තා සවිස | 35,000,000 | 34,306,540 | 98 |
| | | | | කාන්තා සංවර්ධන වැඩසටහන | 8,000,000 | 7,109,306 | 89 |
| | | ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය / එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) | 6,500,000 | 690,314 | 11 | | |
| | | කාන්තා හිංසන හා ළමා අපයෝජන මර්දනය කිරීම | 50,000,000 | 37,581,501 | 75 | | |
| | | කාන්තා සංවර්ධනය ශක්තිමත් කිරීම හා සහතික කිරීම (ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල) | 12,906,812 | 11,415,308 | 88 | | |
| | | දිරිය කාන්තා වැඩසටහන (ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල) | 50,000,000 | 33,702,479 | 67 | | |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|--|----------------|---------------|---|
| 121 | ස්වදේශ කටයුතු අමාත්‍යාංශය | මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය | 50,000,000 | 41,628,626 | 83 |
| | | මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය | 473,500,000 | 115,965,856 | 24 |
| | | දරුවන් සඳහා සමාජ පුද්ගලය | 67,900,000 | 27,538,572 | 41 |
| | | ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ශක්තිමත් කිරීම | 100,000,000 | 93,823,026 | 94 |
| | | දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සමායෝජන කමිටු 2014 මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති | 607,250,000 | 265,946,698 | 44 |
| | | “පුබුදුමු පොළොන්නරුව” ජනාධිපති වැඩසටහන 2016-2020 | 4,271,000,000 | 2,485,992,229 | 58 |
| | | දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවර්ධන ව්‍යාපෘති | 369,700,000 | 118,069,291 | 32 |
| 122 | පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය | දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සමායෝජන කමිටු මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති 2011-2014 | 6,493,000,000 | 2,247,602,909 | 35 |
| | | වෙනත් මූලධන වියදම් 01. ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය ප්‍රචාරය 02. ජනමාධ්‍යවේදීන් සඳහා පර්යේෂණ හා නිරීක්ෂණ | 1,900,000 | 1,574,498 | 83 |
| 123 | නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය | භෞමික රූපවාහිනී විකාශන කටයුතු සඳහා අංකන තාක්ෂණය හඳුන්වාදීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ ජපානය) | 2,000,000 | 2,000,000 | 100 |
| | | තාක්ෂණික පුහුණු ආයතනයේ තාක්ෂණික පුහුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම | 25,000,000 | 25,000,000 | 100 |
| | | ගල්කුලම යන්ත්‍රෝපකරණ පුහුණු ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම | 20,000,000 | 20,000,000 | 100 |
| | | ග්‍රාමීය නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය | 5,817,000,000 | 5,817,000,000 | 100 |
| | | මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම | 240,000,000 | 240,000,000 | 100 |
| | | එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම 01. 2015 ලෝක ජනාවාස දිනය සැමරීම සඳහා යෝජිත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම | 10,000,000 | 9,284,481 | 93 |
| | | ජන සෙවන සහභාගීත්ව පාරිසරික හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම - නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය | 20,000,000 | 20,000,000 | 100 |
| | | ජන උපහාර, නිවාස සංවර්ධන ණය වැඩසටහන | 15,000,000 | 15,000,000 | 100 |
| | | මොරටුව ලුනාව නාගරික නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම - නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය | 340,000,000 | 340,000,000 | 100 |
| | | මැදි ආදායම් නිවාස ව්‍යාපෘතිය | 30,000,000 | 27,668,655 | 92 |
| 124 | සමාජ සවිබලගැන්වීම හා සුභසාධන අමාත්‍යාංශය | නුගහහපුර - කිරුළපන නාගරික ජනාවාසයේ පවතින නාය යෑමේ අවදානම අවම කිරීම | 10,000,000 | 10,000,000 | 100 |
| | | අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින් සඳහා ආධාර | 40,000,000 | 40,000,000 | 100 |
| | | මව හෝ පියා පමණක් ඇති පවුල් සඳහා ස්වයං රැකියා අවස්ථා ලබාදීම | 20,000,000 | 19,232,471 | 96 |
| | | ජාතික උපදේශන වැඩසටහන | 15,000,000 | 14,543,349 | 97 |
| | | සමාජ සුරැකුම් මධ්‍යස්ථාන | 5,000,000 | 4,324,160 | 86 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව) | 40,000,000 | 36,000,000 | 90 |
| | | දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව) | 100,000,000 | 84,981,156 | 85 |
| | | අවම පහසුකම් සහිත පාසල්වල සෞඛ්‍ය හා පානීය ජලපහසුකම් වැඩිකිරීම | 200,000,000 | 103,843,130 | 52 |
| | | පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධ කිරීම | 200,000,000 | 166,140,000 | 83 |
| | | යුනෙස්කෝ ක්‍රියාකාරකම් | 5,500,000 | 1,931,670 | 35 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|---|----------------|---------------|---|
| | | දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය / ලෝක බැංකුව) | 331,761,900 | 108,186,000 | 33 |
| | | දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය / ලෝක බැංකුව) | 263,238,100 | 263,238,070 | 100 |
| | | සමාජ ඒකාබද්ධභාවය සඳහා අධ්‍යාපනය (ශ්‍රී ලංකා රජය/ජර්මනිය (පී. අයි. ඉසෙඩ්.)) | 147,434,000 | 9,347,876 | 6 |
| | | සමාජ ඒකාබද්ධභාවය සඳහා අධ්‍යාපනය (ශ්‍රී ලංකා රජය/ජර්මනිය (පී. අයි. ඉසෙඩ්.)) | 12,000,000 | 3,696,921 | 31 |
| | | අධ්‍යාපන අංශයේ සංවර්ධන වැඩසටහන (යුනිසෙෆ්) | 2,750,000 | 2,296,211 | 83 |
| | | පාසැල්වලට විදුලි පහසුකම් සැපයීම (ජාතික ජාලය හෝ සූර්ය බලය හරහා) | 1,300,000,000 | 560,416,154 | 43 |
| | | පාසැල්වල විද්‍යාව ඉගැන්වීමේ පහසුකම් වැඩිදියුණු කිරීම | 250,000,000 | 58,075 | 0 |
| | | පාසැල් සඳහා දත්ත සෞඛ්‍ය පහසුකම් ලබාදීම | 24,000,000 | 4,320,000 | 18 |
| | | සියලු පාසැල් සඳහා සනීපාරක්ෂක සහ ජල පහසුකම් සැපයීම | 4,000,000,000 | 1,717,480,000 | 43 |
| | | මෘතකාලීන ව්‍යාපෘති සඳහා ඇතුළත් නොවූ පාසැල් 1360 ක පහසුකම් වැඩිදියුණු කිරීම | 35,000,000 | 8,534,772 | 24 |
| | | ජනකලා කේන්ද්‍රය | 10,000,000 | 379,550 | 4 |
| | | ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය | 8,416,800 | 6,581,432 | 78 |
| | | දැයේ උරුමය දරුවන්ටයි වැඩසටහන | 5,500,000 | 718,110 | 13 |
| | | බෞද්ධ බංගලාව ප්‍රතිසංස්කරණය කිරීම | 141,200,000 | 72,000,000 | 51 |
| 130 | රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | යහපාලනය මගින් දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 3,000,000 | 2,999,551 | 100 |
| | | යහපාලනය මගින් දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 1,000,000 | 984,145 | 98 |
| | | ගැටුම් බලපෑ ප්‍රදේශවල ඉදිරිපෙළ නිලධාරීන් සඳහා පුහුණු ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ජපන් රජය) | 8,000,000 | 3,130,789 | 39 |
| | | විශ්‍රාම ආලා ඉදිකිරීම | 92,454,974 | 92,454,974 | 100 |
| | | වෙනත් මූලධන වියදම් | 2,000,000 | 1,996,161 | 100 |
| 135 | වැවිලි කම්මාන අමාත්‍යාංශය | කුඩා පරිමාණ වැවිලිකරුවන්ගේ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය/ කෘ.ස.ජා.අ.) | 444,500,000 | 375,999,985 | 85 |
| | | කුඩා පරිමාණ වැවිලිකරුවන්ගේ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය/ කෘ.ස.ජා.අ.) | 52,000,000 | 31,865,727 | 61 |
| | | තේ සහ රබර් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලය | 500,000 | 108,273 | 22 |
| | | වැවිලි අංශයේ කැඩැස්කර මිනුම් කටයුතු | 5,000,000 | 1,544,694 | 31 |
| | | කුඩා තේවතු හිමියන් සඳහා පාංශු සංරක්ෂණය හා ඵලදායීතා සංවර්ධන වැඩසටහන | 200,000,000 | 160,227,190 | 80 |
| | | කුඩා වතු (තේ, රබර්) හිමියන් සඳහා වූ පුනර්ජීවන ව්‍යාපෘතිය | 639,100,000 | 26,873,692 | 4 |
| | | තේ ශක්ති අරමුදල | 167,870,000 | 167,870,000 | 100 |
| | | වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග පාලන වැඩසටහන | 67,000,000 | 52,812,553 | 79 |
| | | උක් පැළ තවත් ස්ථාපනය | 12,000,000 | 12,000,000 | 100 |
| | | කප්පු අරමුදල | 10,000,000 | 10,000,000 | 100 |
| | | වැවිලි කළමනාකරණ සුපරීක්ෂණය | 9,000,000 | 9,000,000 | 100 |
| | | තේ වගාවට හානි කරන තේ අතු විදින්නා පාලනය කිරීම සඳහා ජෛව රසායන ක්‍රමවේදයක් වැඩිදියුණු කිරීම | 16,080,000 | 16,050,000 | 100 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) | | |
|--|---|---|-------------------------------|--|--|-------------|-----|
| 136 | ක්‍රීඩා අමාත්‍යාංශය | රබර් වගාවේ සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රවල ඇතිවිය හැකි පළිබෝධ හා රෝග ගැටලු හඳුනාගැනීම සහ දියුණු කළමනාකරණ උපායමාර්ග වර්ධනය කිරීම | 5,000,000 | 4,996,000 | 100 | | |
| | | උක් පර්යේෂණ ආයතනය ශක්තිමත් කිරීම | 50,000,000 | 50,000,000 | 100 | | |
| | | පොල් වගාව ක්‍රියාත්මක කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන | 250,000,000 | 144,348,000 | 58 | | |
| | | තේ, රබර් සහ පොල් පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම | 100,000,000 | 90,100,000 | 90 | | |
| | | ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (වැවිලි අංශය) | 28,000,000 | 28,000,000 | 100 | | |
| 140 | කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය | ක්‍රීඩා ආශ්‍රිත ක්‍රියාකාරකම් | 328,000,000 | 266,259,189 | 81 | | |
| | | ක්‍රීඩා රසායනාගාරය ස්ථාපිත කිරීම | 30,000,000 | 22,078,611 | 74 | | |
| | | පර්යේෂණ හා සංවර්ධන ඒකකය ස්ථාපිත කිරීම | 50,000,000 | 35,694,097 | 71 | | |
| 145 | බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය | දුෂ්කර ප්‍රදේශවල ජීවනෝපාය සහ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම | 118,000,000 | 114,972,518 | 97 | | |
| | | පසුගාමී ප්‍රදේශවල සමාජ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය | 200,000,000 | 199,996,858 | 100 | | |
| | | වතු නිවාස වැඩසටහන | 1,200,000,000 | 726,428,731 | 61 | | |
| | | මාළු දැල් කර්මාන්තශාලාව සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම - නෝත් සී ලිමිටඩ් | 5,000,000 | 5,000,000 | 100 | | |
| | | බිම් බෝම්බ ඉවත් කිරීමේ සිවිල් බලකායේ සහයෝගීතාවය | 722,119 | 720,653 | 100 | | |
| | | නිවාස සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - පකිස්ථානය) | 42,350,000 | 31,350,000 | 74 | | |
| | | නිවාස සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - පකිස්ථානය) | 1,500,000 | 950,000 | 63 | | |
| | | නිවාස සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - බහරේන්) | 45,400,000 | 32,375,000 | 71 | | |
| | | උතුර හා නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම | 14,000,000,000 | 13,047,062,033 | 93 | | |
| | | තල් පර්යේෂණ ආයතනය ශක්තිමත් කිරීම | 50,000,000 | 45,834,401 | 92 | | |
| 147 | ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය | නිවාස සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - බහරේන්) | 15,000,000 | 11,475,043 | 77 | | |
| | | වෙනත් මූලධන වියදම් | 2,000,000 | 160,830 | 8 | | |
| | | 149 | කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | වෙළඳ ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම මැදිවි ක්‍රමය, බුද්ධිමය දේපළ කාර්යාලය හරහා ක්‍රියාත්මක කිරීම | 38,000,000 | 37,961,032 | 100 |
| | | | | ලංකා සතොස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යාප්ත කිරීම | 235,500,000 | 140,867,810 | 60 |
| | | | | කර්මාන්තපුර සංවර්ධනය | 490,000,000 | 286,439,878 | 58 |
| | | | | කාර්මික ජනපද | 300,000,000 | 269,934,070 | 90 |
| | | | | ආංශික සංවර්ධන ව්‍යාපෘතිය | 126,000,000 | 111,761,287 | 89 |
| | | | | අත්යන්ත‍්‍ර සහ ඇඟලුම් කර්මාන්තය | 150,000,000 | 147,018,841 | 98 |
| | | | | අවිච්චි කාර්මාන්තපුරය පුනරුත්ථාපන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ඉන්දියානු රජය) | 10,000,000 | 5,755,570 | 58 |
| | | | | කාර්මික නිෂ්පාදන ගම්මාන ප්‍රවර්ධනය | 103,000,000 | 794,536 | 1 |
| ප්‍රධාන හා කුඩා පරිමාණ කර්මාන්තපුර නගාසිටුවීම හා නවීකරණය | 310,000,000 | | | 153,811,504 | 50 | | |
| සමූපකාර ක්‍රමය ශක්තිමත් කිරීම | 43,000,000 | | | 42,358,775 | 99 | | |
| 149 | කාන්තා ව්‍යවසායකත්වය සහ ව්‍යවසාය ගම්මාන සංවර්ධනය | කාන්තා ව්‍යවසායකත්වය සහ ව්‍යවසාය ගම්මාන සංවර්ධනය | 20,000,000 | 19,132,222 | 96 | | |
| | | ලංකා සතොස සිල්ලර අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීම | 100,000,000 | 99,022,534 | 99 | | |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) | | |
|--------------|---|---|-------------------------------------|--|---|-------------|-----|
| 150 | බනිතනේ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | ඇගයුම් පදනම් කුඩා කර්මාන්තශාලා හරහා කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම | 181,406,000 | 13,556,435 | 7 | | |
| | | අලිමංකඩ ලුනු ලේවෘය වැඩිදියුණු කිරීම | 80,000,000 | 51,242,813 | 64 | | |
| | | බනිත නෙල් අංශයේ සංවර්ධන රාමුව | 1,000,000 | 992,541 | 99 | | |
| 151 | ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | ධීවර ප්‍රජාව බලගැන්වීම | 130,734,892 | 130,734,892 | 100 | | |
| 153 | ඉඩම් අමාත්‍යාංශය | මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට මිරිදිය ජලාශ සඳහා නොමිලේ මත්ස්‍ය පැටවුන් කැන්පත් කිරීම | 30,000,000 | 30,000,000 | 100 | | |
| | | ධීවර වරායන්, නැංගුරම් පොළවල් සහ කොටුපොළවල් සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය කිරීම | 996,900,000 | 996,890,502 | 100 | | |
| | | මත්ස්‍ය අභිජනන ධාරිතාව වැඩිකිරීම | 100,000,000 | 93,716,966 | 94 | | |
| | | ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන | 112,000,000 | 111,857,976 | 100 | | |
| | | හලාවත, මිරිස්ස, කල්මුණේ, වාල්වෙව්විතුරයි, කරෙයිනගර් සහ පුරාණවෙල්ල මසුන් අල්ලන වරායන් උසස් කිරීම සහ සංවර්ධනය කිරීම | 192,017,540 | 192,017,530 | 100 | | |
| | | උගත් පාවම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම | 50,000,000 | 23,882,694 | 48 | | |
| | | ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම | 20,000,000 | 19,957,603 | 100 | | |
| 154 | ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය | ඉඩම් බැංකුව | 195,000,000 | 108,234,295 | 56 | | |
| | | ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීම | 50,000,000 | 43,199,674 | 86 | | |
| 155 | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය - කෘ.සං.ජා.අ.) | 1,539,000,000 | 1,439,443,546 | 94 | | |
| | | ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය - කෘ.සං.ජා.අ.) | 97,000,000 | 6,051,686 | 6 | | |
| | | සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම | 29,000,000 | 27,602,580 | 95 | | |
| | | මැටි කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම | 5,000,000 | 4,879,521 | 98 | | |
| | | හස්ත කර්මාන්ත ගම්මාන වැඩිදියුණු කිරීම | 6,000,000 | 5,773,407 | 96 | | |
| | | කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්කවල අපනයන කෘෂිකර්මය හා කිරිපව්ව අංශයන් දියුණු කිරීම හරහා සංකලිත ග්‍රාමීය සංවර්ධනය (ශ්‍රී ලංකා රජය - සවුදි රජය) | 10,000,000 | 6,454,750 | 65 | | |
| | | කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය | 30,000,000 | 28,005,313 | 93 | | |
| | | ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම සහ ජීවනෝපය සංවර්ධනය | 300,000,000 | 252,472,758 | 84 | | |
| | | වෙන්වුණු ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම | 71,121,800 | 45,000,000 | 63 | | |
| | | දියර කිරි පරිභෝජනය ප්‍රජලිත කිරීම | 45,000,000 | 38,545,250 | 86 | | |
| | | සත්ව අභිජනන ගොවිපළ ස්ථාපිත කිරීම | 35,000,000 | 35,000,000 | 100 | | |
| | | මැදි කාලීන පශුසම්පත් සංවර්ධන වැඩසටහන | 45,000,000 | 29,233,816 | 65 | | |
| | | කිරි ගවයන් ආනයනය කිරීම | 800,000,000 | 546,104,852 | 68 | | |
| | | කිරි ගවයන් ආනයනය කිරීම | 100,000,000 | 19,402,714 | 19 | | |
| | | කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළවල් සංවර්ධනය කිරීම | 15,000,000 | 13,377,884 | 89 | | |
| | | සුකර කර්මාන්ත සංවර්ධනය කිරීම | 10,000,000 | 9,352,244 | 94 | | |
| | | ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන | 110,000,000 | 110,000,000 | 100 | | |
| | | 155 | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ) | 897,000,000 | 703,182,208 | 78 |
| | | | | මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ) | 45,000,000 | 44,970,115 | 100 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|---|----------------|---------------|--|
| | | මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ) | 98,714,000 | 95,572,072 | 97 |
| | | මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ) | 124,000,000 | 27,362,151 | 22 |
| | | මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ) | 30,000,000 | 7,931,090 | 26 |
| | | පල්දෝරු පද්ධති සකස් කිරීම කොළඹ මහ නගර සභාව | 630,000,000 | 175,000,000 | 28 |
| | | වෙනත් මූලධන වියදම් 01. පළාත් පාලන ආයතන තරගය 02. පළාත් පාලන සතිය 03. පළාත් පාලන ආයතන සඳහා දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම 05. පළාත් පාලන ආයතනවල පුස්තකාල සංවර්ධනය | 44,000,000 | 23,884,264 | 54 |
| | | ග්‍රාමීය පාලම් (ශ්‍රී ලංකා රජය/බ්‍රිතාන්‍ය රජය) | 677,000,000 | 447,941,713 | 66 |
| | | ග්‍රාමීය පාලම් (ශ්‍රී ලංකා රජය/බ්‍රිතාන්‍ය රජය) | 182,000,000 | 166,549,952 | 92 |
| | | උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන හා සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ලෝක බැංකුව) | 2,000,000,000 | 1,999,999,366 | 100 |
| | | උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන හා සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ලෝක බැංකුව) | 1,055,000,000 | 1,054,991,000 | 100 |
| | | උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන හා සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ලෝක බැංකුව) | 50,000,000 | 44,643,784 | 89 |
| | | ග්‍රාමීය පාලම් 537 ක් ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/එක්සත් රාජධානිය) | 5,223,591,500 | 5,223,591,358 | 100 |
| | | ග්‍රාමීය පාලම් 537 ක් ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/එක්සත් රාජධානිය) | 48,000,000 | 42,311,067 | 88 |
| | | ග්‍රාමීය පාලම් 463 ක් ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/නෙදර්ලන්ත රජය) | 6,917,800,000 | 6,917,798,171 | 100 |
| | | ග්‍රාමීය පාලම් 463 ක් ඉදිකිරීම (ශ්‍රී ලංකා රජය/නෙදර්ලන්ත රජය) | 275,000,000 | 271,391,712 | 99 |
| 157 | ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය | සමාජ ඒකාබද්ධතාවය සහ පරිවර්තනය උදෙසා පහසුකරණය ව්‍යාපෘතිය | 8,217,270 | 8,078,574 | 98 |
| | | සමාජ ඒකාබද්ධතාවය සහ පරිවර්තනය උදෙසා පහසුකරණය ව්‍යාපෘතිය | 6,000,000 | 3,473,665 | 58 |
| | | ජාතික භාෂා සංවර්ධන වැඩසටහන | 20,000,000 | 19,738,763 | 99 |
| | | සමාජ ඒකාබද්ධතා සංවර්ධන වැඩසටහන | 10,000,000 | 9,997,379 | 100 |
| | | ත්‍රී භාෂා වැඩසටහන | 10,000,000 | 2,702,840 | 27 |
| | | පර්යේෂණ ක්‍රියාකාරකම් | 1,200,000 | 913,748 | 76 |
| | | යුක්තිදාමයට සම ප්‍රවේශත්ව වැඩසටහන | 12,137,200 | 12,136,767 | 100 |
| | | යුක්තිදාමයට සම ප්‍රවේශත්ව වැඩසටහන | 1,558,631 | 1,553,852 | 100 |
| | | පළාත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම (උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම) | 20,000,000 | 294,205 | 1 |
| | | රාජ්‍ය සේවයේ නිලධාරී කාණ්ඩ 4 සඳහා රාජ්‍ය භාෂා අත්පොත පිළියෙල කිරීම (ශ්‍රී ලංකා රජය / ජපන් රජය) | 5,000,000 | 4,981,855 | 100 |
| | | ද්විභාෂා ජනතා ක්‍රියාකාරීත්ව වැඩසටහන | 10,000,000 | 9,418,308 | 94 |
| 158 | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව | 12,000,000 | 3,000,000 | 25 |
| 159 | සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය | ආර්ථික සංවර්ධනය සඳහා සංචාරක ප්‍රවර්ධනය | 554,075,000 | 261,060,883 | 47 |
| 160 | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය | පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීම | 2,000,000 | 440,015 | 22 |
| | | දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම සහ අනුහුරුවීම | 1,500,000 | 1,439,212 | 96 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|-------|--|----------------|-------------|--|
| | | ප්‍රධාන පාරිසරික සිදුවීම් සැමරීම | 20,000,000 | 19,733,283 | 99 |
| | | පාරිසරික අධ්‍යාපනය සහ දැනුවත් කිරීම් | 2,000,000 | 1,414,980 | 71 |
| | | පරිසර සංරක්ෂණය | 15,000,000 | 14,897,460 | 99 |
| | | පාසැල් පරිසර නියමු වැඩසටහන (හරිත නියමු) | 20,000,000 | 20,000,000 | 100 |
| | | මොන්ට්‍රියල් සංඛ්‍යාතය ක්‍රියාත්මක කිරීම (ශ්‍රී ලංකා රජය/එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 23,020,000 | 19,512,764 | 85 |
| | | මොන්ට්‍රියල් සංඛ්‍යාතය ක්‍රියාත්මක කිරීම (ශ්‍රී ලංකා රජය/එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 30,000 | 29,659 | 99 |
| | | දිගුකල් පවත්නා කාබනික දූෂක පිළිබඳ වූ ස්වෛරීභාවය සම්මුතියේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම | 4,000,000 | 3,681,458 | 92 |
| | | පිළිසරු වැඩසටහන | 190,000,000 | 189,765,917 | 100 |
| | | ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රදේශය තුළ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් පිහිටුවීම (ශ්‍රී ලංකා රජය/කොරියානු රජය) | 6,390,308 | 2,833,600 | 44 |
| | | මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ජෛව විවිධත්වය හා තිරසාර භාවිතය අනුප්‍රවහගත කිරීම | 31,000,000 | 31,000,000 | 100 |
| | | ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප සංරක්ෂණය සහ දේශගුණික විපර්යාසවලට ජනයා අනුගත වීම | 35,000,000 | 16,224,351 | 46 |
| | | මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යාගාර පහසුකම් පුළුල් කිරීම | 30,000,000 | 26,879,398 | 90 |
| | | සෂ් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ගොඩනැංවීම - අනුරාධපුර, හික්කඩුව, උඩුනුවර සහ පානදුර (ශ්‍රී ලංකා රජය/කොරියානු රජය) | 160,000,000 | 59,833,983 | 37 |
| | | සෂ් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ගොඩනැංවීම - අනුරාධපුර, හික්කඩුව, උඩුනුවර සහ පානදුර (ශ්‍රී ලංකා රජය/කොරියානු රජය) | 26,027,134 | 26,027,134 | 100 |
| | | ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන (ශ්‍රී ලංකා රජය/එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 30,000,000 | 29,987,669 | 100 |
| | | වනහරණය සහ වනභායනය මගින් විමෝචනය වැළැක්වීම සඳහා වූ වැඩසටහන (ශ්‍රී ලංකා රජය/එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) | 17,880,000 | 15,037,436 | 84 |
| | | නැව්වල පිරවූ ජලය සමඟ පැමිණෙන ආක්‍රමණකාරී ආගන්තුක ජෛව විශේෂ කළමනාකරණය කිරීම | 2,000,000 | 2,000,000 | 100 |
| | | මහවැලි දෝණිය ආශ්‍රිත ආන්තික කෘෂි කාර්මික ප්‍රජාව සඳහා වන දේශගුණ බලපෑම අනුහුරු කිරීම (ශ්‍රී ලංකා රජය/ලෝක ආහාර සංවිධානය) | 388,290,000 | 171,546,734 | 44 |
| | | මිරිස්ස ධීවර වරාය හරිත වරායක් බවට පත් කිරීම | 29,311,000 | 26,420,382 | 90 |
| | | ප්‍රධාන ජල ප්‍රභවවල ජල තත්ත්වය පසු විපරම් කිරීම | 61,500,000 | 60,890,000 | 99 |
| | | ප්‍රධාන ජල ප්‍රභවවල ජල තත්ත්වය පසු විපරම් කිරීම | 5,000,000 | 4,000,000 | 80 |
| | | ජෛව විවිධත්වය සහ ස්වාභාවික සම්පත කළමනාකරණය | 10,000,000 | 9,852,297 | 99 |
| | | පරිසර මාවත් ජනප්‍රිය කරවීම | 15,000,000 | 11,022,298 | 73 |
| | | පාරිසරික සංවේදී ප්‍රදේශවල ජෛව විවිධත්වය වැඩිකිරීම සහ පරිසර පද්ධති සේවා නඩත්තුව | 12,608,000 | 10,737,163 | 85 |
| | | නාවික සුන්බුන් කළමනාකරණය සඳහා YEOSU හැකියා වර්ධන ව්‍යාපෘතිය | 1,000,000 | 719,089 | 72 |
| | | පොලික්ලෝරිනේටඩ් බ්‍රොමිනේට් සහ ඒවායින් දූෂිත උපකරණ බැහැරකිරීම සහ පරිසර හිතකාමී කළමනාකරණ ව්‍යාපෘතිය | 6,000,000 | 2,245,761 | 37 |
| | | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ තිරසාර වන කළමනාකරණය සහ පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය එක්ව මෙහෙයවන වන හා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන වැඩසටහන | 5,800,000 | 4,516,624 | 78 |
| | | ජෛව විවිධත්ව සංරක්ෂණය සහ කළමනාකරණ ව්‍යාපෘතිය | 1,786,400 | 409,717 | 23 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශීර්ෂ අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|------------|--|--|----------------|---------------|---|
| | | මොරගහකන්ද හා කළුගඟ ජලාශ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ඒනය - කුවේට් - සෞදි) | 7,050,000,000 | 6,419,947,239 | 91 |
| | | මොරගහකන්ද හා කළුගඟ ජලාශ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ඒනය - කුවේට් - සෞදි) | 10,650,000,000 | 9,024,920,381 | 85 |
| | | මොරගහකන්ද හා කළුගඟ ජලාශ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ඒනය - කුවේට් - සෞදි) | 1,900,000,000 | 1,001,071,881 | 53 |
| | | මොරගහකන්ද හා කළුගඟ ජලාශ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ඒනය - කුවේට් - සෞදි) | 2,900,000,000 | 2,899,950,438 | 100 |
| | | ප්‍රධාන සහ මධ්‍යම වාරිමාර්ග යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය | 200,000,000 | 178,206,907 | 89 |
| | | ශක්‍යතා අධ්‍යයන | 41,489,000 | 31,587,124 | 76 |
| | | මහවැලි ගඟේ ඉවුර ආරක්ෂා කිරීම - ගැටබේ | 125,000,000 | 63,000,000 | 50 |
| | | ජලසම්පත් සංවර්ධනය සඳහා වන ආයෝජන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ආසියානු සංවර්ධන බැංකුව) | 2,490,000,000 | 1,331,781,563 | 53 |
| | | ජලසම්පත් සංවර්ධනය සඳහා වන ආයෝජන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා - රජය ආසියානු සංවර්ධන බැංකුව) | 560,942,866 | 244,879,370 | 44 |
| | | කාලිංගනුවර - අංගමැඩිල්ල, මින්නේරිය ජලය පොම්ප කිරීමේ ව්‍යාපෘතිය | 25,000,000 | 18,430,825 | 74 |
| | | වේලි ආරක්ෂක හා ජල සම්පත් කළමනාකරණ සැලසුම්කරණ සඳහා අතිරේක මූල්‍යකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 3,700,000,000 | 3,679,138,465 | 99 |
| | | වේලි ආරක්ෂක හා ජල සම්පත් කළමනාකරණ සැලසුම්කරණ සඳහා අතිරේක මූල්‍යකරණ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 33,213,600 | 19,000,000 | 57 |
| 161 | තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | තිරසර සංවර්ධන මහලේකම් කාර්යාලය | 17,200,000 | 13,660,540 | 79 |
| 162 | මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය | කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 7,000,000,000 | 1,429,239,238 | 20 |
| | | කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 2,000,000,000 | 814,000,000 | 41 |
| | | මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - (නගර සංවර්ධනය) (ශ්‍රී ලංකා රජය - ජපානය) | 714,100,000 | 525,000,000 | 74 |
| | | හතරලියද්ද නගර සංවර්ධන ව්‍යාපෘතිය | 75,000,000 | 51,710,826 | 69 |
| | | උපායමාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - නුවර, ගාල්ල (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 3,960,000,000 | 1,097,538,942 | 28 |
| | | උපායමාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - නුවර, ගාල්ල (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 1,850,000,000 | 446,993,753 | 24 |
| | | මහ කොළඹ ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීමේ හා පරිසර සංවර්ධන ව්‍යාපෘතිය | 1,000,000,000 | 218,367,221 | 22 |
| | | මහ කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා වූ නාගරික පරිසර හා අරමුදල (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 80,000,000 | 23,006,715 | 29 |
| | | මහ කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය | 2,000,000,000 | 245,486 | 0 |
| | | බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්ම | 87,545,000 | 87,400,712 | 100 |
| | | පැලියගොඩ මැතිං වෙළඳපොළ ප්‍රතිස්ථානගත කිරීමට ඉඩම් සංවර්ධන කටයුතු | 303,014,464 | 302,913,711 | 100 |
| | | සුළු නගර සංවර්ධනය සහ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය | 4,350,201,002 | 3,330,828,008 | 77 |
| | | කිත්තම්පනුව ඇල මාර්ගය පිරිසිදු කිරීම සහ මඩ කැණීම | 141,552,972 | 25,736,904 | 18 |
| | | යෝජිත බස්නාහිර පළාත් මහනගර අධිකාරිය සඳහා ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කිරීම 1. වරාය නගර ව්‍යාපෘති කාර්යාලය 2. ප්‍රවාහන ව්‍යාපෘති කාර්යාලය 3. ගඟ නගර ව්‍යාපෘති කාර්යාලය 4. කසළ කළමනාකරණ ව්‍යාපෘති කාර්යාලය 5. ඒකාබද්ධ සමාජ සංවර්ධන ව්‍යාපෘතිය | 78,700,000 | 66,277,384 | 84 |

උපරේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) |
|--|---|---|----------------|---------------|--|
| 163 | අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | උපාය මාර්ග නගර සංවර්ධනය - යාපනය | 60,000,000 | 35,550,777 | 59 |
| | | උපාය මාර්ග නගර සංවර්ධනය - අනුරාධපුරය | 70,000,000 | 17,968,525 | 26 |
| | | වරාය නගර ව්‍යාපෘතිය | 657,322,372 | 656,919,277 | 100 |
| | | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්ම | 188,000,000 | 29,725,492 | 16 |
| | | බේරේ වැව පුනරුත්ථාපනය සහ ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය | 1,350,000,000 | 1,200,000,000 | 89 |
| | | විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය | 1,000,000,000 | 456,014,445 | 46 |
| | | එල්ගින්ස්ටන් රඟහල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය | 30,000,000 | 30,000,000 | 100 |
| | | සංස්කෘතික මධ්‍යස්ථාන පහසුකම් වැඩිදියුණු කිරීම | 6,000,000 | 5,176,643 | 86 |
| | | සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම | 1,000,000 | 998,267 | 100 |
| | | ආදි වාසී ගම්මාන සංරක්ෂණය | 7,810,000 | 5,560,241 | 71 |
| | | සංස්කෘතික මධ්‍යස්ථානය සහ සුනාමි තොරතුරු මධ්‍යස්ථානය ඉදිකිරීම, පැරැලිය, කෙල්වන්ත | 10,000,000 | 8,817,162 | 88 |
| | | සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම | 500,000,000 | 366,742,817 | 73 |
| | | සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම | 5,000,000 | 1,922,622 | 38 |
| | | සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය (උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඇතුළත්ව) | 134,190,000 | 127,697,620 | 95 |
| | | සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා සංගීත උපකරණ හා ගෘහභාණ්ඩ සැපයීම | 31,000,000 | 26,050,152 | 84 |
| | | සම්ප්‍රදායික දැනුම හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ පර්යේෂණ කටයුතු | 2,000,000 | 1,625,147 | 81 |
| ජාතික උරුමයන් සංරක්ෂණය හා ප්‍රවර්ධන වැඩසටහන් | 14,000,000 | 12,985,940 | 93 | | |
| 165 | ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය | වයඹ සංවර්ධන වැඩසටහන (අයවැය යෝජනා 2016) | 2,500,000,000 | 949,731,547 | 38 |
| | | වයඹ සංවර්ධන වැඩසටහන (අයවැය යෝජනා 2016) | 15,000,000 | 15,000,000 | 100 |
| 166 | නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | වෙනත් මූලධන වියදම් | 268,900,000 | 245,905,243 | 91 |
| 166 | නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය | වැසි ජල රැස්කිරීමේ වැඩසටහන | 5,000,000 | 4,275,243 | 86 |
| | | ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම හා ජල මූලාශ්‍ර දූෂණයෙන් වළක්වාලීම | 5,000,000 | 5,000,000 | 100 |
| | | සනීපාරක්ෂාව පිළිබඳ දැකුණු ආසියානු සමුළුව | 23,000,000 | 22,516,745 | 98 |
| | | යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රජා මූලික ග්‍රාමීය ජලසම්පාදනය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම (ශ්‍රී ලංකා රජය - ආ.සං.බැ.) | 18,000,000 | 9,387,390 | 52 |
| | | ග්‍රාමීය ජලසම්පාදනය හා සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීම | 200,000,000 | 118,911,516 | 59 |
| | | උතුරු මැද පළාතේ ජලය ආශ්‍රිතව වැළඳෙන රෝග නිවාරණ පිළිබඳ වැඩසටහන | 1,000,000,000 | 604,369,505 | 60 |
| | | ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 2,200,000,000 | 451,328,191 | 21 |
| | | ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 57,173,418 | 43,870,017 | 77 |
| | | කල්මුණේ සංවර්ධන වැඩසටහන | 168,000,000 | 18,000,000 | 11 |
| | | සයින්නමාර්තු සංවර්ධන වැඩසටහන | 140,000,000 | 37,994,893 | 27 |
| | | මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සංවර්ධන ක්‍රියාකාරකම් | 555,000,000 | 271,008,918 | 49 |
| | | කොබෙයිගනේ සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවල සංවර්ධන ක්‍රියාකාරකම් | 340,200,000 | 195,808,977 | 58 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|---|--|----------------|-------------|---|
| 167 | විශේෂ කාර්යභාර අමාත්‍යාංශය | ජලසම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ දියුණු කිරීම | 559,490,000 | 45,536,276 | 8 |
| | | එවිචලාම්පත්තු ජලසම්පාදන යෝජනා ක්‍රමය - කෙයා ව්‍යාපෘතියේ නොගෙවන ලද බැඳීම් | 6,292,483 | 6,292,483 | 100 |
| | | වෙනත් මූලධන වියදම් | 49,100,000 | 9,820,000 | 20 |
| | | පිරිසිදු ජලය සහ අපවහන පහසුකම් සඳහා ප්‍රවේශය සහ නාගරික සංවර්ධනය | 850,120,000 | 259,150,192 | 30 |
| | | තිස්සමහාරාම ජලසම්පාදන යෝජනා ක්‍රමය | 50,000,000 | 22,298,946 | 45 |
| 176 | වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය | වෙනත් මූලධන වියදම් | 50,000,000 | 4,502,545 | 9 |
| 182 | විදේශ රැකියා අමාත්‍යාංශය | නැව්කරුවන්ගේ අනන්‍යතා ලේඛනය සමඟ අනුකූල වීම සඳහා ජෛවමිනිය සහිත යෝග්‍යතා සහතික සහ නැව්කරුවන් අඛණ්ඩව සේවයේ යෙදවීමේ සහතික නිකුත් කිරීමේ පද්ධතිය | 19,000,000 | 18,999,907 | 100 |
| | | යාපන අර්ධද්වීපය සහ නගරාසන්න දූපත්වල තොටමුණ පහසුකම් සංවර්ධන කිරීම | 50,000,000 | 14,556,206 | 29 |
| | | කොළඹ වරායේ උතුරු බහාලුම් පර්යන්තය සඳහා ගනුදෙනු උපදේශන සේවා | 29,600,000 | 19,513,491 | 66 |
| | | කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ නොගෙවූ බැඳීම් | 48,971,380 | 16,716,378 | 34 |
| | | සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය | 400,000,000 | 398,707,145 | 100 |
| 192 | නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය | පෙරසවි ගොඩනැගිලි ව්‍යාපෘතිය - II | 500,000,000 | 159,491,115 | 32 |
| 193 | කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය | දක්ෂිණ සංවර්ධන මණ්ඩලය | 864,692,000 | 483,043,858 | 56 |
| | | යහපත් රැකියා වාතාවරණයක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම | 8,000,000 | 7,817,776 | 98 |
| | | කම්කරු නිල නිවාස ඉදිකිරීම | 10,000,000 | 10,000,000 | 100 |
| 194 | විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය | පාසල් පරිගණක විද්‍යාගාර ඉදිකිරීම | 250,000,000 | 146,373,312 | 59 |
| | | තොරතුරු තාක්ෂණ උද්‍යානය - යාපනය | 2,900,000 | 2,899,630 | 100 |
| | | තොරතුරු තාක්ෂණ උද්‍යානය - මන්නාරම | 375,000 | 374,963 | 100 |
| | | නැණසල මධ්‍යස්ථාන පුළුල් කිරීම සහ නව පහසුකම් ඇති කිරීම (අයවැය යෝජනාව 2014) | 10,000,000 | 7,680,000 | 77 |
| | | දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම | 42,000,000 | 19,020,732 | 45 |
| | | ආර්ථික අංකකරණය | 1,013,871,500 | 673,673,343 | 66 |
| | | වෙනත් මූලධන වියදම් | 5,000,000 | 4,004,955 | 80 |
| 195 | සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය | තොරතුරු තාක්ෂණ මිනුම් ලකුණු ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම | 99,240,000 | 11,785,705 | 12 |
| | | විද්‍යාත්මක සංවර්ධන වැඩසටහන 06. විද්‍යා හා තාක්ෂණය ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන 07. විද්‍යාත්මක පුහුණු 13. ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ගිවිසුම් සහ අනෙකුත් රටවල් සමඟින් විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාවය | 56,000,000 | 53,193,008 | 95 |
| 196 | විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | වෙනත් මූලධන වියදම් විද්‍යාතා වැඩසටහන | 30,000,000 | 23,717,849 | 79 |
| | | විද්‍යාත්මක සංවර්ධන වැඩසටහන 06. විද්‍යා හා තාක්ෂණය ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන 07. විද්‍යාත්මක පුහුණු 13. ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ගිවිසුම් සහ අනෙකුත් රටවල් සමඟින් විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාවය | 2,030,000 | 2,022,359 | 100 |
| | | නීතිනි තාක්ෂණ වැඩසටහන | 544,000,000 | 303,154,194 | 56 |
| | | තාක්ෂණ ව්‍යවසායකත්ව සංවර්ධනය | 2,000,000 | 789,833 | 39 |
| | | පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරීම | 4,000,000 | 3,000,000 | 75 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|---|--|----------------|---------------|---|
| 197 | නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය | විද්‍යා, තාක්ෂණ නව සොයාගැනීම් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කිරීම | 800,000 | 81,810 | 10 |
| | | දියවැඩියාව, සෞඛ්‍ය, සිකේට්ස් සහ පිළිකා රෝග පිළිබඳ පර්යේෂණ | 50,000,000 | 50,000,000 | 100 |
| | | වෘත්තීය පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම 01. නිපුණතා දිනය 02. රාජ්‍ය පොද්ගලික එකමුතුව 03. පුහුණු කිරීම් හා ප්‍රදර්ශන | 10,400,000 | 8,321,151 | 80 |
| 198 | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | නිපුණතා සංවර්ධන වැඩසටහන 01. හැකියා වර්ධනය සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පුහුණුව 02. නව ඉදිකිරීම් 03. පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම 04. තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීම 05. රැකියා පාදක කරගත් පුහුණු වැඩසටහන් 06. තත්ත්ව කළමනාකරණය සහ සහතික කිරීම 07. ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම 08. ඩී.ටී.ඒ. හා විශ්ව විද්‍යාල විද්‍යායතන සඳහා නව බඳවා ගැනීම. 09. වෙනත් අයි.එස්.එස්.සී.එස්./ආර්.එල්.එල්./වෘත්තීය මාර්ගෝපදේශනය හා සමාජ අලෙවිකරණය/පුහුණුවීම් අවස්ථා සංවර්ධනය හා පුළුල් කිරීම | 3,020,000,000 | 1,456,860,337 | 48 |
| | | සාගර විශ්වවිද්‍යාලය විසින් නව උපාධි පාඨමාලා හඳුන්වාදීම හා CGITI සඳහා බඳවාගැනීම් වැඩිකිරීම | 800,000,000 | 371,426,012 | 46 |
| | | ප්‍රධාන සහ මධ්‍යම වාරිමාර්ග යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය (හදිසි යටිතල පහසුකම් පුනරුත්ථාපන කටයුතු ද ඇතුළත්ව) | 600,000,000 | 511,751,672 | 85 |
| | | ශක්‍යතා අධ්‍යයනයන් | 191,500,000 | 59,062,374 | 31 |
| | | පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය | 40,000,000 | 160,000 | 0 |
| | | රජයේ ආයතන සඳහා පෙරසවි ගොඩනැගිලි (චින රජය) | 1,097,075,000 | 1,091,149,285 | 99 |
| 199 | ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය | දේශගුණික අවබලපෑම අවම කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 3,000,000,000 | 2,603,078,645 | 87 |
| | | දේශගුණික අවබලපෑම අවම කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 54,000,000 | 24,579,578 | 46 |
| 201 | බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව | කොකෝවා සංවර්ධන ව්‍යාපෘතිය - උභව වෙල්ලස්ස | 5,000,000 | 2,550,496 | 51 |
| | | අයවැය යෝජනා 2016 ක්‍රියාත්මක කිරීම | 200,000,000 | 173,713,575 | 87 |
| 202 | මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | දහම් පාසැල් සඳහා පහසුකම් සැපයීම | 15,000,000 | 14,510,804 | 97 |
| | | සාගනාරක්ෂක බල මණ්ඩලය සඳහා පහසුකම් සැපයීම | 3,000,000 | 2,939,501 | 98 |
| | | සීලමාතා ආරාම සඳහා පහසුකම් සැපයීම | 12,000,000 | 10,220,038 | 85 |
| | | 01. මූලධර්ම අධ්‍යාපන හා පුහුණු ආයතනය 02. කැලණිය සීලමාතා ආරාමය | 7,572,300 | 7,264,192 | 96 |
| 203 | ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව | දහම් පාසැල් සඳහා පහසුකම් සැපයීම | 14,000,000 | 13,281,268 | 95 |
| | | මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම හා පල්ලි වැඩිදියුණු කිරීම | 15,000,000 | 14,330,800 | 96 |
| 204 | හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | දේවස්ථාන වැඩිදියුණු කිරීම | 14,000,000 | 14,000,000 | 100 |
| | | දේවස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම (කලවිල, වහකෝව්වේ, මඩු) | 2,000,000 | 230,433 | 12 |
| 206 | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | හින්දු කෝවිල් වැඩිදියුණු කිරීම | 91,800,000 | 89,490,439 | 97 |
| | | දහම් පාසැල් සඳහා ලීබඩු | 1,500,000 | 1,500,000 | 100 |
| 206 | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | කුණ්ඩසාලේ කලා නිකේතනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 93,090,000 | 74,393,991 | 80 |
| | | උතුරු දකුණු මිතුරු සෙවන - මිහින්තලාව | 10,000,000 | 7,804,591 | 78 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) | | | | | | |
|--------------|--|--|----------------------------------|--|--|--|--------------------------|---|------------|------------|----|
| 207 | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව | ජෝන් ද සිල්වා රඟහල සහ ජාතික කලා හවන ප්‍රතිසංස්කරණය කිරීම | 200,000,000 | 132,097,680 | 66 | | | | | | |
| | | මහාවංශ 6 කාණ්ඩය සම්පාදනය (1978-2010) | 10,000,000 | 4,681,787 | 47 | | | | | | |
| | | නිලගිරි සෑය ගවේෂණ හා සංරක්ෂණ ව්‍යාපෘතිය | 10,000,000 | 9,817,044 | 98 | | | | | | |
| | | යුදගනාව දාගැබ ගවේෂණ හා සංරක්ෂණ ව්‍යාපෘතිය | 2,000,000 | 4,000 | 0 | | | | | | |
| | | තිවංක පිළිමගෙය ගවේෂණ හා සංරක්ෂණ ව්‍යාපෘතිය | 5,000,000 | 4,433,237 | 89 | | | | | | |
| | | මඩුවන්වල වලව්ව සංරක්ෂණ ව්‍යාපෘතිය | 2,000,000 | 1,908,296 | 95 | | | | | | |
| | | රජගලකැන්ත පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය | 35,700,000 | 25,322,728 | 71 | | | | | | |
| | | නව නිවාඩු නිකේතනය ඉදිකිරීම | 2,000,000 | 1,979,067 | 99 | | | | | | |
| | | පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක ගවේෂණය, කැණීම් හා පර්යේෂණය | 7,500,000 | 6,732,268 | 90 | | | | | | |
| | | පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක සංරක්ෂණය සහ නඩත්තු කිරීම | 31,800,000 | 23,648,483 | 74 | | | | | | |
| | | පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක ප්‍රවර්ධනය හා මහජන ප්‍රදර්ශනය | 10,000,000 | 4,662,483 | 47 | | | | | | |
| | | යාපනය කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය | 22,000,000 | 16,554,581 | 75 | | | | | | |
| | | රිටිගල පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය | 10,000,000 | 10,000,000 | 100 | | | | | | |
| | | අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන ජනප්‍රිය කරවීම | 4,000,000 | 3,408,360 | 85 | | | | | | |
| 208 | ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව | මාතර නූපේ පැරණි ලන්දේසි වෙළඳපොළ ප්‍රතිසංස්කරණය කිරීම | 1,000,000 | 892,531 | 89 | | | | | | |
| | | කින්නියා උණුවතුර ළිං නඩත්තු කිරීම | 3,000,000 | 2,928,840 | 98 | | | | | | |
| | | ජාතික කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම | 131,000,000 | 129,951,065 | 99 | | | | | | |
| | | 209 | ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. දැයට කිරුළ 03. පුවත්පත්වල නීති පිටපත් බැඳ තැබීම | 11,660,000 | 11,660,000 | 100 | | | | |
| | | | | ලේඛනාරක්ෂක ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 2,700,000 | 2,628,445 | 97 | | | | |
| | | | | ආදි ලේඛන කළමනාකරණය කිරීමේ වැඩසටහන | 180,000,000 | 71,169,264 | 40 | | | | |
| | | | | ලේඛන සුවිපත්‍ර පරිගණකගත කිරීම | 5,000,000 | 500,000 | 10 | | | | |
| | | | | චිත්‍රපට ඩිජිටල්කරණය කිරීම | 4,000,000 | 3,780,302 | 95 | | | | |
| | | | | සිතියම් ඩිජිටල්කරණය කිරීම හා ප්‍රසිද්ධ කිරීම | 3,800,000 | 413,648 | 11 | | | | |
| | | | | ප්‍රාදේශීය ලේඛනාගාර ස්ථාපිත කිරීම | 2,600,000 | 85,526 | 3 | | | | |
| | | | | 212 | විභාග දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 03. දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (ශ්‍රී ලංකා රජය - ලෝක බැංකුව) | 50,000,000 | 20,429,268 | 41 | | |
| | | 213 | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | | | වෙනත් මූලධන වියදම් 02. දැනුම් කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසැල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන (පාඩම් පොත් සහ බහුපෙල පොත්වල ගුණත්වය වැඩිදියුණු කිරීම) (ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව) | 50,000,000 | 16,534,659 | 33 | | |
| | | | | | | 216 | සමාජ සේවා දෙපාර්තමේන්තුව | ප්‍රජා පාදක පුනරුත්ථාපන වැඩසටහන | 10,000,000 | 9,902,499 | 99 |
| | | | | | | | | විවිධ හැකියා සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය | 20,000,000 | 19,827,711 | 99 |
| 217 | පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව | | | | | ළමා නිවාස පුනරුත්ථාපනය කිරීම | 5,000,000 | 4,990,414 | 100 | | |
| | | | | | | ළමා නිවාස අධීක්ෂණය | 5,000,000 | 4,999,281 | 100 | | |
| | | ආයතනගත දරුවන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම | 5,000,000 | 4,962,751 | 99 | | | | | | |
| 219 | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. ග්‍රාමීය ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා පහසුකම් | 379,200,000 | 296,557,963 | 78 | | | | | | |
| | | 12 වන දකුණු ආසියා ක්‍රීඩා - 2016 | 100,000,000 | 99,992,996 | 100 | | | | | | |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම් රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|---|--|----------------|---------------|---|
| 220 | ආයුර්වේද දෙපාර්තමේන්තුව | ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීම | 174,000,000 | 49,562,657 | 28 |
| | | වකුගඩු රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම් - මැදවව්විය | 20,000,000 | 4,337,556 | 22 |
| | | සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම | 100,000,000 | 80,410,533 | 80 |
| 221 | කම්කරු දෙපාර්තමේන්තුව | මාතෘ සහ ළමා පෝෂණ වැඩසටහන | 1,000,000 | 353,088 | 35 |
| | | සේවක අර්ථසාධක අරමුදල් ක්‍රියාකාරකම් පිළිබඳව අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයින් මාධ්‍ය හරහා ආවරණය කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන | 20,000,000 | 18,862,891 | 94 |
| 222 | ශ්‍රී ලංකා යුද හමුදාව | වෙනත් මූලධන වියදම් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් | 1,988,000,000 | 280,006,429 | 14 |
| | | ඉන්දියානු ණය මාලාව | 1,360,000,000 | 185,660,587 | 14 |
| | | ඉන්දියානු ණය මාලාව | 340,000,000 | 56,303,340 | 17 |
| | | පාකිස්තානු ණය මාලාව | 97,920,000 | 137,500 | 0 |
| 223 | ශ්‍රී ලංකා නාවික හමුදාව | විදුර නාවික පුහුණු ආයතනය පුනස්ථාපනය කිරීම | 490,000,000 | 330,907,781 | 68 |
| | | ආදායම් උපයනු ලබන වානිජ ව්‍යාපෘති | 400,000,000 | 82,661,507 | 21 |
| | | අගමැති සංචාරක බංගලාව බෙන්කොට පිළිසකර කිරීම | 3,500,000 | 475,000 | 14 |
| | | නාවික මුර යාත්‍රා දෙකක් මිලට ගැනීම (ශ්‍රී ලංකා රජය - ඉන්දියාව) | 8,145,000,000 | 5,790,135,119 | 71 |
| 224 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | පිරිවැඩියා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම | 1,566,000,000 | 1,522,282,585 | 97 |
| | | ආදායම් උපයනු ලබන වානිජ ව්‍යාපෘතිය | 400,000,000 | 83,989,473 | 21 |
| | | එක්සත් ජාතීන්ගේ සාම එකඟතා මෙහෙයුම් | 8,500,000 | 7,045,721 | 83 |
| | | ඉන්දියානු ණය මාලාව | 544,000,000 | 158,491,950 | 29 |
| | | ඉන්දියානු ණය මාලාව | 136,000,000 | 248,213 | 0 |
| 225 | පොලිස් දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. පෙරසවි ගොඩනැගිලි ව්‍යාපෘතිය 02. පොලිස් මූලස්ථානය ප්‍රතිස්ථාපනය කිරීම 03. පොලිස් අභ්‍යාස ආයතනය සංවර්ධනය කිරීම 04. පොලිස් සේවය සඳහා වන නිවාස යෝජනා ක්‍රමය 05. පෙරසවි ගොඩනැගිලි ව්‍යාපෘතිය II 06. අශ්වයින් සහ සුනඛයින් මිලදී ගැනීම | 685,000,000 | 303,153,564 | 44 |
| | | ඉන්දියානු ණය මාලාව | 11,220,000 | 3,229,134 | 29 |
| | | පොලිස් අභ්‍යාස ආයතනය ශක්තිමත් කිරීම | 100,000,000 | 34,941,017 | 35 |
| | | සන්නිවේදන ජාල පද්ධතිය සංවර්ධනය කිරීම | 250,000,000 | 92,113,900 | 37 |
| | | දැනට තිබෙන පොලිස් ස්ථාන 600ක් දක්වා වැඩි කිරීම | 500,000,000 | 149,018,091 | 30 |
| | | පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම | 287,799,300 | 248,057,861 | 86 |
| 227 | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 75,000,000 | 75,000,000 | 100 |
| 228 | අධිකරණ පරිපාලනය | ගාල්ල අධිකරණ සංකීර්ණය | 45,127,700 | 45,122,672 | 100 |
| | | හෝමාගම අධිකරණ සංකීර්ණය | 212,436,569 | 212,436,539 | 100 |
| | | වත්තල අධිකරණ සංකීර්ණය | 63,700,000 | 58,815,515 | 92 |
| | | සුළු පරිමාණ සංවර්ධන වැඩසටහන් | 158,888,000 | 158,529,760 | 100 |
| | | ගලගෙදර අධිකරණ ගොඩනැගිල්ල | 34,639,431 | 34,639,257 | 100 |
| | | මාතර උසාවි ගොඩනැගිල්ල | 229,630,300 | 229,630,300 | 100 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවලට ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|---|----------------|---------------|--|
| | | අධිකරණ පරිපාලනය සහ ස්වයංක්‍රීය අධිකරණ පරිපාලන පද්ධතිය දියුණු කිරීම | 230,200,000 | 10,742,671 | 5 |
| 229 | නීතිපති දෙපාර්තමේන්තුව | නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම | 530,000,000 | 234,549,965 | 44 |
| | | අධි නීතීඥ නිල නිවාස ඉදිකිරීම (මන්නාරම, කුරුණෑගල, මහනුවර සහ වවුනියාව) | 30,800,000 | 8,461,091 | 27 |
| 230 | නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 1,000,000 | 998,585 | 100 |
| | | ශ්‍රී ලංකා නීති ප්‍රඥප්ති ප්‍රතිශෝධනය කිරීම | 17,000,000 | 1,939,829 | 11 |
| 232 | බන්ධනාගාර දෙපාර්තමේන්තුව | පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම | 100,000,000 | 18,959,024 | 19 |
| | | යාපනය බන්ධනාගාරය ඉදිකිරීම - පළමු අදියර | 173,000,000 | 172,556,671 | 100 |
| | | බන්ධනාගාර නැවත ස්ථානගත කිරීම - අනෙකුත් දිස්ත්‍රික්ක | 2,584,573,600 | 1,623,242,838 | 63 |
| | | ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම | 5,000,000 | 4,557,650 | 91 |
| | | බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීම | 3,000,000 | 2,984,766 | 99 |
| 233 | රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව | අංකිත බහුමාධ්‍ය අපරාධ විමර්ශන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම (ශ්‍රී ලංකා රජය/කොයිකා) | 290,000,000 | 257,784,105 | 89 |
| | | අංකිත බහුමාධ්‍ය අපරාධ විමර්ශන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම (ශ්‍රී ලංකා රජය/කොයිකා) | 52,000,000 | 38,682,331 | 74 |
| 236 | රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 40,000,000 | 36,683,855 | 92 |
| 237 | ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 300,000 | 298,435 | 99 |
| 239 | විදේශ සම්පත් දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. බදු ප්‍රතිපූරණය කිරීම - නේවාසික විදේශ දූත මණ්ඩල | 4,980,000 | 4,957,211 | 100 |
| 241 | රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ අධීක්ෂණය කිරීම ශක්තිමත් කිරීම | 23,420,000 | 23,420,000 | 100 |
| 243 | සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව | වෙනත් ප්‍රාග්ධන වියදම් - ගබඩා 03 ක් ඉදිකිරීම | 260,312,504 | 240,853,740 | 93 |
| 246 | දේශීය ආදායම් දෙපාර්තමේන්තුව | ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය | 1,550,000,000 | 1,108,384,633 | 72 |
| 248 | සුරාබදු දෙපාර්තමේන්තුව | නිෂ්පාදන අධීක්ෂණය සහ බදු ස්වයංක්‍රීයකරණ වැඩසටහන | 18,600,000 | 129,803 | 1 |
| 251 | තක්සේරු දෙපාර්තමේන්තුව | රාජ්‍ය දේපළ තක්සේරු කිරීම | 1,000,000 | 604,780 | 60 |
| 252 | ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව | ළමා ක්‍රියාකාරකම් වැඩසටහන (ජාත්‍යන්තර කම්කරු සංවිධානය) | 25,897,000 | 23,996,975 | 93 |
| | | ගෘහස්ථ නොවන වියදම් සංරචකවල ගාස්තු රැස්කිරීම, වැඩිකිරීම සහ මිලදී ගැනීමේ හැකියාව ඉහළ දැමීම | 528,908 | 522,701 | 99 |
| | | ආර්ථික සංගණනය | 9,500,000 | 8,979,396 | 95 |
| | | සංඛ්‍යාලේඛන ධාරිතාව වැඩිදියුණු කිරීම (කොස්ටැට් - කොරියා) | 3,800,000 | 3,690,685 | 97 |
| | | ව්‍යාපාර පිළිබඳ සංඛ්‍යාන නාමාවලිය | 705,000 | 51,094 | 7 |
| | | ලෝක සංඛ්‍යාත්මක දිනය - 2015 | 1,714,827 | 1,266,828 | 74 |
| | | සංඛ්‍යාන ධාරිතාව වැඩිකිරීම - දුර්වල නියාමනය ඉහළ දැමීමේ ව්‍යාපෘතිය | 11,563,080 | 11,541,319 | 100 |
| 253 | විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 14,000,000 | 10,253,950 | 73 |
| 275 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව | පිබිඳුම් පොළොන්නරුව, ජනපති වැඩසටහන 2016-2020 01. 2015 වර්ෂයේදීම ක්‍රියාත්මක කිරීමට හඳුනාගන්නා ලද ව්‍යාපෘති 02. පස් අවුරුදු සංවර්ධන සැලැස්ම ආරම්භක පිරිවැය සඳහා ප්‍රතිපාදන | 5,128,940,000 | 3,231,570,039 | 63 |
| 279 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කෑගල්ල | 2016 මැයි මස සිදුවූණු ආපදාවලින් අබලන් වූ ප්‍රාදේශීය පාරවල් පුනරුත්ථාපනය කිරීම | 100,000,000 | 64,481,545 | 64 |
| 280 | ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව | ව්‍යාපෘති ඇගයීම සහ වෙබ් අඩවි පාදක කරගත් අධීක්ෂණ පද්ධතිය | 3,000,000 | 2,876,967 | 96 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--|-------------------------------|--|-------------------------|--|---|
| 281 | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | නැගී එන පළාත් ඉලක්ක කර ගනිමින් මූලික සමාජ සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා රජය/ජයකා ආයතනය) | 7,737,000 | 7,735,048 | 100 |
| | | බෝග විවිධාංගීකරණය | 50,000,000 | 21,263,720 | 43 |
| 282 | වාරිමාර්ග දෙපාර්තමේන්තුව | සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු සංවර්ධනය 01. 2015 වර්ෂයේදීම ක්‍රියාත්මක කිරීමට හඳුනාගන්නා ලද ව්‍යාපෘති 02. පස් අවුරුදු සංවර්ධන සැලැස්ම ආරම්භක පිරිවැය සඳහා ප්‍රතිපාදන | 1,320,000,000 | 724,640,847 | 55 |
| | | වෙනත් මූලධන වියදම් 01. පූර්ව ශක්‍යතා අධ්‍යයන 02. පුහුණුවීම් 03. විශේෂිත අධ්‍යයන 04. උපකාරක සේවා 05. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොරකුරු තාක්ෂණ හා අනෙකුත් හැකියාවන් උසස් මට්ටමකට ගෙන ඒම 06. පවතින හා නව ගොවිපොළ සංවර්ධනය | 185,496,074 | 158,414,637 | 85 |
| 283 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | ශ්‍රී ලංකාවේ ජෛව ඉන්ධන වගා පිහිටුවීම | 250,000 | 250,000 | 100 |
| | | ශ්‍රී ලංකා මධ්‍යම කඳුකරයේ කඳු මුදුන් සංරක්ෂණය | 10,000,000 | 10,000,000 | 100 |
| 284 | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව | වන ආවරණය පුළුල් කිරීම | 350,000,000 | 349,839,374 | 100 |
| | | පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය | 15,000,000 | 14,999,684 | 100 |
| | | කාර්මික වනවගා ස්ථාපනය සහ කළමනාකරණය | 215,000,000 | 214,992,327 | 100 |
| | | රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය | 20,000,000 | 19,841,101 | 99 |
| | | පයින්ස් වනවගා දේශීය ශාක විශේෂ සහිත වනවගා බවට පරිවර්තනය කිරීම | 10,000,000 | 9,999,963 | 100 |
| | | පර්යේෂණ සහ සංවර්ධන කටයුතු | 10,000,000 | 9,972,174 | 100 |
| | | විදුලි වැටවල් ඉදිකිරීම | 250,000,000 | 239,502,262 | 96 |
| | | වනජීවීන් සඳහා වාසස්ථාන සුපෝෂණය | 94,000,000 | 92,568,649 | 98 |
| | | ජාතික වනෝද්‍යානයන්හි මාර්ග ජාලය වැඩිදියුණු කිරීම | 20,000,000 | 17,482,053 | 87 |
| | | ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම | 647,575,000 | 329,230,263 | 51 |
| | | වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම | 50,000,000 | 42,419,669 | 85 |
| | | 285 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | සුළු පරිමාණ කෘෂිකාර්මික පර්යේෂණ ව්‍යාපෘතිය | 60,000,000 |
| ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම | 50,000,000 | | | 42,426,819 | 85 |
| ගස් කැපීම පාලනය කිරීමේ පනත හා පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම | 5,000,000 | | | 4,356,134 | 87 |
| මිරිස්, බඩඉරිඟු හා එෆුණු සඳහා නව දෙමුහුන් හා විවෘත පරාගනය මගින් ප්‍රභේද නිෂ්පාදනය සහ මූලික බීජ නිෂ්පාදනය | 75,000,000 | | | 69,673,292 | 93 |
| පළතුරු ගම්මාන 100 ක් ස්ථාපිත කිරීම | 15,000,000 | | | 13,308,247 | 89 |
| හොරණ නිවර්තන කලාපීය පළතුරු බෝග පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ජෛව විවිධත්ව උද්‍යානය ස්ථාපිත කිරීම | 25,000,000 | | | 13,444,743 | 54 |
| පසු අස්වනු කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ පළතුරුවල වටිනාකම වැඩි කිරීම | 61,000,000 | | | 29,435,020 | 48 |
| මාධ්‍ය වැඩසටහන | 30,000,000 | | | 29,794,566 | 99 |
| බටහිර සහ ගන්නෝරුව කෘෂි තාක්ෂණික උද්‍යාන | 4,500,000 | | | 4,323,514 | 96 |
| කෘෂිකර්ම විද්‍යාල වැඩිදියුණු කිරීම | 75,000,000 | | | 70,304,306 | 94 |
| බීජ නිෂ්පාදන හා මිලදීගැනීමේ ජාතික වැඩසටහන | 295,000,000 | | | 294,945,057 | 100 |
| බීජ පනත ක්‍රියාත්මක කිරීම තුළින් බීජ සහ රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය තහවුරු කිරීම | 14,000,000 | | | 13,639,613 | 97 |
| කඩිනම් බීජ ගොවිපොළවල් සංවර්ධන වැඩසටහන | 112,000,000 | 103,954,926 | 93 | | |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|--|----------------|-------------|---|
| | | කෘෂි රසායන ද්‍රව්‍ය මගින් මහජන සෞඛ්‍යයට හා පරිසරයට සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා වූ ව්‍යාපෘතිය | 5,000,000 | 4,994,790 | 100 |
| | | දේශීය අර්තපල් බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම | 45,000,000 | 38,146,251 | 85 |
| 288 | මිනින්දෝරු දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 18,000,000 | 9,833,726 | 55 |
| 289 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලැස්ම | 4,000,000 | 3,320,080 | 83 |
| | | මැද රට ආශ්‍රිත පැතිර යන සාදික්කා කොළ මැලේරියා රෝගය පාලනය හා නිවාරණය | 2,000,000 | 1,497,478 | 75 |
| 290 | ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව | ධීවර සමාජ ක්‍රියාකාරකම් | 4,100,000 | 4,096,200 | 100 |
| | | ධීවර අංශය පිළිබඳ දැනුවත් කිරීමේ ඒකාබද්ධ වැඩසටහන | 2,400,000 | 2,392,924 | 100 |
| | | කුඩා හා මධ්‍ය පරිමාණ ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීම | 1,587,621,000 | 878,279,853 | 55 |
| 291 | වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. වෙරළබඩ ඉංජිනේරු විමර්ශන 02. වෙරළ සංරක්ෂණය හා කළමනාකරණය 03. පරිසර අධ්‍යාපනික වැඩසටහන | 1,456,921,990 | 795,240,646 | 55 |
| | | පශ්චාත් සුනාමි නැගෙනහිර වෙරළ කලාප ප්‍රතිස්ථාපන හා තිරසාර කළමනාකරණ ව්‍යාපෘතිය | 250,000,000 | 222,707,253 | 89 |
| | | පශ්චාත් සුනාමි නැගෙනහිර වෙරළ කලාප ප්‍රතිස්ථාපන හා තිරසාර කළමනාකරණ ව්‍යාපෘතිය | 20,000,000 | 8,747,078 | 44 |
| 292 | සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව | තත්ත්ව පාලන හා නිරෝධායන කටයුතු | 4,000,000 | 3,983,621 | 100 |
| | | වසංගත රෝග පාලනය | 52,000,000 | 51,999,528 | 100 |
| | | පශු සම්පත් සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ වැඩසටහන | 5,000,000 | 4,999,887 | 100 |
| | | පශු පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම | 25,000,000 | 24,521,150 | 98 |
| | | කුර හා මුඛ රෝග එන්නත්සාර දේශීයව නිෂ්පාදනය කිරීම | 25,000,000 | 24,790,720 | 99 |
| | | පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහා රසායනාගාරයක් ස්ථාපනය කිරීම | 15,000,000 | 13,705,565 | 91 |
| | | සත්ව සෞඛ්‍ය තත්ත්ව සහතිකකරණය | 35,680,000 | 35,675,771 | 100 |
| | | බුරුලු ප්‍රදාහය පාලන වැඩසටහන | 20,000,000 | 19,658,598 | 98 |
| | | උසස් තත්ත්වයේ වැස්සි පැටවුන් ඇති දැඩි කිරීමේ වැඩසටහන | 47,000,000 | 41,950,275 | 89 |
| | | රජයේ පශු වෛද්‍ය කාර්යාලවල සේවා සැපයුම වැඩිදියුණු කිරීම | 105,320,000 | 63,686,764 | 60 |
| | | සතුන් හඳුනාගැනීම හා සලකුණු කිරීමේ ක්‍රමය | 15,000,000 | 14,921,989 | 99 |
| | | සත්ව නිරෝධායන මධ්‍යස්ථාන පුළුල් කිරීම හා නවීකරණය කිරීම | 20,000,000 | 14,930,827 | 75 |
| | | පශු සම්පත් අභිජනන ව්‍යාපෘතිය | 112,000,000 | 111,992,070 | 100 |
| | | පශු සම්පත් තාක්ෂණික උද්‍යානය පිහිටුවීම | 4,000,000 | 3,875,280 | 97 |
| | | කුකුළු සෞඛ්‍ය කළමනාකරණය මගින් කුකුළු මස් සහ බිත්තර අපනයනයට පහසුකම් සැලැස්ම | 10,000,000 | 8,578,267 | 86 |
| | | කිරි ගව අංශය සංවර්ධනය කිරීම සඳහා වාණිජ මට්ටමින් තෘණ නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම | 4,000,000 | 3,880,309 | 97 |
| | | නිපුණතා සංවර්ධන වැඩසටහන (ශ්‍රී ලංකා රජය/ආ.සං.බැ.) | 25,000,000 | 24,817,579 | 99 |
| 293 | රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 40,000,000 | 35,131,787 | 88 |
| 295 | වාණිජ දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. අපනයන වෙළඳපොළ ගවේෂණය කිරීම | 5,000,000 | 4,846,770 | 97 |

උපලේඛණය II - සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ආයෝජන - 2016

| ශ්‍රේණි අංකය | ආයතනය | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන රු. | වියදම රු. | වියදම් ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස (%) |
|--------------|--|--|------------------------|------------------------|---|
| 300 | ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් 01. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම | 362,160 | 325,000 | 90 |
| 301 | සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව | සමුපකාර සංවර්ධන පරිපාලනය | 9,966,000 | 9,707,680 | 97 |
| 304 | කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | දැනුවත් කිරීම් | 1,000,000 | 835,482 | 84 |
| | | කාලගුණ විද්‍යා නිරීක්ෂණ (ශ්‍රී ලංකා රජය /ජපානය) | 9,500,000 | 8,287,046 | 87 |
| | | කාලගුණ විද්‍යා නිරීක්ෂණ (ශ්‍රී ලංකා රජය /ජපානය) | 20,000,000 | 12,619,846 | 63 |
| | | කාලගුණ විද්‍යා නිරීක්ෂණ (ශ්‍රී ලංකා රජය /ජපානය) | 7,000,000 | 1,484,758 | 21 |
| 307 | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් රියදුරු බලපත්‍ර මුද්‍රණය | 973,000,000 | 968,473,926 | 100 |
| 308 | තැපැල් දෙපාර්තමේන්තුව | මුද්දර හා තැපැල් සේවා වැඩිදියුණු කිරීම | 6,000,000 | 5,828,494 | 97 |
| 311 | ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව | භෞතික සැලසුම් සහ පර්යේෂණ කටයුතු | 7,000,000 | 6,607,932 | 94 |
| 320 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | ආදායම් උපයනු ලබන වානිජ ව්‍යාපෘති | 191,000,000 | 186,549,509 | 98 |
| 326 | ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව | වෙනත් මූලධන වියදම් | 500,000 | 386,651 | 77 |
| 328 | මිනිස්බල හා රැකිරීමේ දෙපාර්තමේන්තුව | පරිපාලන හා ආයතන සේවා 01. අවිධිමත් අංශයේ රැකියා ප්‍රවර්ධනය කිරීම | 4,000,000 | 3,960,257 | 99 |
| | | රැකියා පියස වැඩසටහන | 1,000,000 | 976,340 | 98 |
| | | ශ්‍රම වෙළඳපොළට වඩාත් ගැලපෙන රැකියා යෝග්‍ය කුසලතා හා සුභවාදී වැඩ ආකල්පවලින් යුත් මානව සම්පතක් බිහිකිරීම | 2,200,000 | 2,159,326 | 98 |
| | | රැකියා පොළ වැඩසටහන | 2,000,000 | 1,776,587 | 89 |
| | | ශ්‍රම වෙළඳපොළ පද්ධතිය ස්ථාපිත කිරීම | 3,500,000 | 3,492,505 | 100 |
| | | ද්විතීයි අධ්‍යාපන පද්ධතියෙන් ගිලිහෙන/හැරයන ශිෂ්‍යයන් සඳහා වූ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන | 6,000,000 | 5,930,171 | 99 |
| | | මහජන රැකියා සේවය ස්ථාපිත කිරීම | 6,000,000 | 5,824,112 | 97 |
| 331 | දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව | දිවිනැඟුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන | 1,200,000,000 | 1,141,069,335 | 95 |
| 332 | ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව | ප්‍රජා ජලසම්පාදනය වැඩිදියුණු කිරීම | 100,000,000 | 76,720,902 | 77 |
| | | මුළු එකතුව | 273,125,998,739 | 188,296,810,487 | |

පාලකවරුන් III - 2016 වර්ෂයේ විය යුතුම හා අවසාන ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

රු. '000

| ලිපි අංකය | ආයතනය | වසඳුව | | | ප්‍රකාශවර්ෂය | | | පාලකවරුන් | | | | | |
|-----------|--|-------------|-------------|------------|--------------|-------------|-------------|------------|-----|-------------|-------------|------------|----|
| | | ප්‍රතිපාදන | වියදම | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම | ඉතුරුම් | % |
| 1 | අතිරේක ජනාධිපති | 6,860,377 | 6,183,290 | 677,087 | 90 | 2,063,989 | 1,985,099 | 78,890 | 96 | 4,796,388 | 4,198,191 | 598,197 | 88 |
| 2 | අනුමානය කාර්යාලය | 1,374,196 | 1,169,150 | 205,046 | 85 | 878,265 | 754,694 | 123,571 | 86 | 495,931 | 414,456 | 81,476 | 84 |
| 4 | උපවිකිකාරකවල විකිණීමකාර්යාල | 174,600 | 146,975 | 27,625 | 84 | 131,000 | 108,605 | 22,395 | 83 | 43,600 | 38,370 | 5,230 | 88 |
| 5 | අමාත්‍ය මණ්ඩල කාර්යාලය | 83,200 | 70,491 | 12,709 | 85 | 68,350 | 68,256 | 94 | 100 | 14,850 | 2,235 | 12,615 | 15 |
| 6 | රාජ්‍ය සේවා කොමිෂන් සභාව | 344,152 | 283,479 | 60,673 | 82 | 159,002 | 157,007 | 1,995 | 99 | 185,150 | 126,472 | 58,678 | 68 |
| 7 | අධිකරණ සේවා කොමිෂන් සභාව | 48,400 | 45,406 | 2,994 | 94 | 47,700 | 44,825 | 2,875 | 94 | 700 | 581 | 119 | 83 |
| 8 | ජාතික පොලිස් කොමිෂන් සභාව | 88,850 | 85,354 | 3,496 | 96 | 85,800 | 82,632 | 3,168 | 96 | 3,050 | 2,722 | 328 | 89 |
| 9 | පරිපාලන අධිකාරික විනිශ්චය අධිකාරය | 23,050 | 21,858 | 1,192 | 95 | 22,200 | 21,192 | 1,008 | 95 | 850 | 666 | 184 | 78 |
| 10 | අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව | 409,100 | 317,443 | 91,657 | 78 | 273,400 | 272,578 | 822 | 100 | 135,700 | 44,865 | 90,835 | 33 |
| 11 | මුදල් කොමිෂන් සභා කාර්යාලය | 247,694 | 114,234 | 133,460 | 46 | 44,694 | 43,682 | 1,012 | 98 | 203,000 | 70,552 | 132,448 | 35 |
| 12 | ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව | 41,150 | 33,647 | 7,503 | 82 | 36,500 | 31,462 | 5,038 | 86 | 4,650 | 2,185 | 2,465 | 47 |
| 13 | ශ්‍රී ලංකා මහනුවර විනිශ්චය කොමිෂන් සභාව | 188,200 | 183,494 | 4,706 | 97 | 174,000 | 170,301 | 3,699 | 98 | 14,200 | 13,192 | 1,008 | 93 |
| 16 | පාර්ලිමේන්තුව | 2,437,443 | 2,152,547 | 284,896 | 88 | 1,857,450 | 1,816,476 | 40,974 | 98 | 579,993 | 336,071 | 243,922 | 58 |
| 17 | පාර්ලිමේන්තුවේ සහායක කාර්යාලය | 36,950 | 36,302 | 648 | 98 | 34,898 | 34,346 | 552 | 98 | 2,053 | 1,957 | 96 | 95 |
| 18 | පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන්ගේ කාර්යාලය | 43,600 | 42,941 | 659 | 98 | 42,150 | 41,802 | 348 | 99 | 1,450 | 1,139 | 311 | 79 |
| 19 | පාර්ලිමේන්තුවේ විපක්ෂයකරුවන්ගේ කාර්යාලය | 134,119 | 57,912 | 76,207 | 43 | 84,793 | 53,303 | 31,490 | 63 | 49,326 | 4,609 | 44,716 | 9 |
| 20 | මැතිවරණ ලේඛනකරුවන්ගේ කාර්යාලය | 3,639,315 | 632,841 | 3,006,474 | 17 | 3,581,800 | 577,561 | 3,004,239 | 16 | 57,515 | 55,280 | 2,235 | 96 |
| 21 | විගණකාධිපති | 1,425,630 | 1,330,042 | 95,588 | 93 | 1,240,350 | 1,147,433 | 92,917 | 93 | 185,280 | 182,609 | 2,671 | 99 |
| 22 | පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරුන්ගේ කාර්යාලය | 16,046 | 15,711 | 335 | 98 | 15,696 | 15,589 | 107 | 99 | 350 | 123 | 227 | 35 |
| 101 | මුද්‍රාදායක අමාත්‍යාංශය | 901,620 | 871,718 | 29,902 | 97 | 175,024 | 162,732 | 12,292 | 93 | 726,596 | 708,986 | 17,610 | 98 |
| 102 | මුදල් අමාත්‍යාංශය | 3,552,708 | 3,173,755 | 378,953 | 89 | 1,068,813 | 964,340 | 104,473 | 90 | 2,483,895 | 2,209,415 | 274,480 | 89 |
| 103 | ආරක්ෂක අමාත්‍යාංශය | 17,487,147 | 13,152,331 | 4,334,816 | 75 | 5,936,452 | 5,694,377 | 242,075 | 96 | 11,550,695 | 7,457,954 | 4,092,741 | 65 |
| 104 | ජාතික ප්‍රතිපති හා අර්ථික කටයුතු අමාත්‍යාංශය | 33,219,046 | 22,794,220 | 10,424,826 | 69 | 2,025,437 | 1,938,027 | 87,410 | 96 | 31,193,609 | 20,856,193 | 10,337,416 | 67 |
| 106 | සාදා කළමනාකරණ අමාත්‍යාංශය | 5,388,413 | 4,139,086 | 1,249,328 | 77 | 740,725 | 660,637 | 80,088 | 89 | 4,647,688 | 3,478,449 | 1,169,239 | 75 |
| 108 | තැපැල්, තැපැල් සේවා හා මුද්‍රිත ආගමික කටයුතු අමාත්‍යාංශය | 543,737 | 380,163 | 163,574 | 70 | 128,435 | 122,644 | 5,791 | 95 | 415,303 | 257,519 | 157,784 | 62 |
| 110 | අධිකරණ අමාත්‍යාංශය | 1,346,984 | 1,066,891 | 280,093 | 79 | 841,487 | 746,636 | 94,851 | 89 | 505,497 | 320,256 | 185,241 | 63 |
| 111 | පොරොත්තු, පොලිස් හා දේශීය වෙළඳ අමාත්‍යාංශය | 177,059,202 | 134,779,735 | 42,279,467 | 76 | 137,067,500 | 111,752,059 | 25,315,441 | 82 | 39,991,702 | 23,027,676 | 16,964,025 | 58 |
| 112 | විදේශ කටයුතු අමාත්‍යාංශය | 9,969,374 | 9,361,028 | 608,346 | 94 | 9,449,867 | 8,941,312 | 508,555 | 95 | 519,507 | 419,717 | 99,790 | 81 |
| 114 | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | 49,919,192 | 35,006,400 | 14,912,792 | 70 | 17,910,418 | 17,238,451 | 671,966 | 96 | 32,008,775 | 17,767,949 | 14,240,826 | 56 |
| 117 | උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය | 182,198,689 | 152,439,198 | 29,759,491 | 84 | 1,646,986 | 1,546,776 | 100,210 | 94 | 180,551,703 | 150,892,422 | 29,659,282 | 84 |

පළමුවන III - 2016 වර්ෂයේ වැය මුදල අනුව විදේශ හා අභ්‍යන්තර ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

| ලිපි අංකය | ආයතනය | වසඳුව | | | පුනරාවර්ධනය | | | මුදල | | | | | |
|-----------|--|-------------|------------|-------------|-------------|-------------|------------|-------------|-----|------------|------------|------------|----|
| | | ප්‍රතිපාදන | වැය | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වැය | ඉතුරුම් | % | මුදල | | | |
| 118 | කාබනිකරණ අමාත්‍යාංශය | 44,970,332 | 34,745,670 | 10,224,661 | 77 | 39,847,218 | 32,497,058 | 7,350,160 | 82 | 5,123,114 | 2,246,613 | 2,874,501 | 44 |
| 119 | විදේශීය හා පුනර්ජනනීය මූල්‍යකරණ අමාත්‍යාංශය | 13,667,343 | 13,020,267 | 647,077 | 95 | 508,636 | 476,605 | 32,032 | 94 | 13,158,707 | 12,543,662 | 615,045 | 95 |
| 120 | කාර්මික හා ශ්‍රම කටයුතු අමාත්‍යාංශය | 9,901,605 | 7,468,097 | 2,433,508 | 75 | 8,808,885 | 6,932,736 | 1,876,149 | 79 | 1,092,720 | 535,362 | 557,359 | 49 |
| 121 | සවිභේදන කටයුතු අමාත්‍යාංශය | 22,206,860 | 13,617,820 | 8,589,040 | 61 | 9,440,880 | 7,602,388 | 1,838,492 | 81 | 12,765,980 | 6,015,432 | 6,750,548 | 47 |
| 122 | පාරිච්ඡේදන ප්‍රතිසංස්කරණ හා පනවනු ලබන අමාත්‍යාංශය | 3,403,555 | 1,502,317 | 1,901,238 | 44 | 1,255,175 | 1,218,208 | 36,967 | 97 | 2,148,380 | 284,109 | 1,864,271 | 13 |
| 123 | නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය | 7,803,077 | 7,732,440 | 70,638 | 99 | 1,208,327 | 1,176,311 | 32,016 | 97 | 6,594,750 | 6,556,129 | 38,621 | 99 |
| 124 | සමාජ සම්බලතාව මහා පුහුණුව අමාත්‍යාංශය | 12,046,162 | 11,622,132 | 424,030 | 96 | 11,790,732 | 11,383,255 | 407,477 | 97 | 255,430 | 238,878 | 16,552 | 94 |
| 126 | අධ්‍යාපන අමාත්‍යාංශය | 198,586,338 | 60,510,854 | 138,075,504 | 30 | 167,249,693 | 45,395,708 | 121,853,985 | 27 | 31,336,645 | 15,115,126 | 16,221,519 | 48 |
| 130 | රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය | 1,520,765 | 1,469,704 | 51,061 | 97 | 1,041,575 | 1,027,948 | 13,627 | 99 | 479,190 | 441,756 | 37,434 | 92 |
| 135 | වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය | 9,556,695 | 7,465,670 | 2,091,025 | 78 | 2,949,845 | 2,704,617 | 245,228 | 92 | 6,606,850 | 4,761,053 | 1,845,797 | 72 |
| 136 | ක්‍රීඩා අමාත්‍යාංශය | 1,635,728 | 1,216,380 | 419,348 | 74 | 475,788 | 436,568 | 39,220 | 92 | 1,159,941 | 779,812 | 380,129 | 67 |
| 140 | කැරැටුම් කළමනාකරණ හා පුනර්ජනනීය අමාත්‍යාංශය | 1,797,000 | 1,284,094 | 512,906 | 71 | 223,421 | 189,124 | 34,296 | 85 | 1,573,580 | 1,094,970 | 478,610 | 70 |
| 145 | මහජනතා ප්‍රතිසංස්කරණ, පුනර්ජනන, නවීනීකරණ හා විදේශ සහයෝගීතා අමාත්‍යාංශය | 17,925,582 | 14,622,937 | 3,302,645 | 82 | 955,090 | 932,772 | 22,318 | 98 | 16,970,492 | 13,690,165 | 3,280,327 | 81 |
| 147 | ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය | 634,425 | 540,603 | 93,822 | 85 | 469,925 | 421,158 | 48,767 | 90 | 164,500 | 119,445 | 45,055 | 73 |
| 149 | කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය | 9,435,508 | 8,195,571 | 1,239,937 | 87 | 1,970,168 | 1,773,481 | 196,687 | 90 | 7,465,341 | 6,422,090 | 1,043,250 | 86 |
| 150 | විදිමහලේ සමාජ සංවර්ධන අමාත්‍යාංශය | 442,775 | 405,757 | 37,018 | 92 | 214,675 | 213,502 | 1,173 | 99 | 228,100 | 192,255 | 35,845 | 84 |
| 151 | විදුලි හා ජලය සම්පත් සංවර්ධන අමාත්‍යාංශය | 4,439,491 | 4,334,178 | 105,313 | 98 | 1,417,661 | 1,391,419 | 26,242 | 98 | 3,021,831 | 2,942,759 | 79,071 | 97 |
| 153 | ඉඩම් අමාත්‍යාංශය | 3,482,429 | 2,292,720 | 1,189,709 | 66 | 307,113 | 290,845 | 16,268 | 95 | 3,175,316 | 2,001,874 | 1,173,442 | 63 |
| 154 | ඉඩම් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය | 10,370,430 | 8,302,976 | 2,067,454 | 80 | 942,468 | 937,730 | 4,739 | 99 | 9,427,962 | 7,365,246 | 2,062,716 | 78 |
| 155 | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | 28,927,143 | 25,979,983 | 2,947,160 | 90 | 2,264,583 | 1,129,904 | 1,134,679 | 50 | 26,662,560 | 24,850,078 | 1,812,481 | 93 |
| 157 | ජාතික සංවිකල්ප පිළිබඳ අමාත්‍යාංශය | 672,265 | 452,107 | 220,158 | 67 | 363,252 | 327,391 | 35,860 | 90 | 309,013 | 124,715 | 184,298 | 40 |
| 158 | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය | 1,135,783 | 1,087,741 | 48,042 | 96 | 288,776 | 267,178 | 21,598 | 93 | 847,007 | 820,562 | 26,445 | 97 |
| 159 | සංචාරක සංවර්ධන හා ක්‍රීඩකර්මාන්ත අමාත්‍යාංශය | 742,626 | 388,334 | 354,292 | 52 | 118,291 | 115,002 | 3,288 | 97 | 624,335 | 273,331 | 351,004 | 44 |
| 160 | මහලු සංවර්ධන හා ජලය අමාත්‍යාංශය | 65,546,935 | 42,314,991 | 23,231,944 | 65 | 3,775,647 | 3,757,916 | 17,731 | 100 | 61,771,288 | 38,557,075 | 23,214,213 | 62 |
| 161 | නිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය | 274,538 | 223,419 | 51,119 | 81 | 174,363 | 166,309 | 8,054 | 95 | 100,175 | 57,110 | 43,065 | 57 |
| 162 | මහ නගර හා මස්තකර සංවර්ධන අමාත්‍යාංශය | 30,159,855 | 13,151,301 | 17,008,554 | 44 | 1,066,075 | 750,591 | 315,484 | 70 | 29,093,780 | 12,400,710 | 16,693,070 | 43 |
| 163 | ආයතන කටයුතු, වැය සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | 5,139,360 | 2,862,489 | 2,276,871 | 56 | 853,015 | 827,090 | 25,925 | 97 | 4,286,345 | 2,035,399 | 2,250,946 | 47 |
| 165 | ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවර්ධන අමාත්‍යාංශය | 397,201 | 337,353 | 59,849 | 85 | 76,987 | 46,620 | 30,367 | 61 | 320,214 | 290,732 | 29,482 | 91 |
| 166 | නගර පැලඹුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය | 34,731,402 | 26,577,149 | 8,154,254 | 77 | 171,166 | 166,952 | 4,215 | 98 | 34,560,236 | 26,410,197 | 8,150,039 | 76 |
| 167 | විදේශ කාර්යාල අමාත්‍යාංශය | 193,000 | 72,093 | 120,907 | 37 | 85,200 | 59,655 | 25,545 | 70 | 107,800 | 12,438 | 95,362 | 12 |

පාලකවරුන් III - 2016 වර්ෂයේ වැය මාරු අනුව වියදම් හා අයවැය ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

| ලිපි අංකය | ආයතනය | වසඳුව | | | ප්‍රවර්ධනය | | | මුළුමන | | | වැය % | අයවැය % | |
|-----------|--|------------|------------|-----------|------------|------------|------------|------------|--------|------------|------------|-----------|----|
| | | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | | | |
| 176 | වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය | 1,945,171 | 1,231,859 | 713,312 | 63 | 197,400 | 179,064 | 18,336 | 91 | 1,747,771 | 1,052,796 | 694,976 | 60 |
| 182 | විදේශ රැකියා අමාත්‍යාංශය | 1,143,807 | 1,069,213 | 74,595 | 93 | 619,357 | 593,450 | 25,907 | 96 | 524,450 | 475,762 | 48,688 | 91 |
| 192 | නිසිය හා සාමාජික සහ දැනුම සංවර්ධන අමාත්‍යාංශය | 9,438,112 | 8,048,460 | 1,389,652 | 85 | 7,466,720 | 7,042,564 | 424,156 | 94 | 1,971,392 | 1,005,896 | 965,496 | 51 |
| 193 | කම්කරු හා වාණිජ සම්ප්‍රදාය අමාත්‍යාංශය | 295,524 | 283,960 | 11,564 | 96 | 243,601 | 233,754 | 9,847 | 96 | 51,923 | 50,206 | 1,717 | 97 |
| 194 | විදේශ විදේශ හා විදේශ සම්ප්‍රදාය අමාත්‍යාංශය | 1,577,174 | 995,714 | 581,460 | 63 | 133,311 | 130,629 | 2,682 | 98 | 1,443,863 | 865,085 | 578,778 | 60 |
| 195 | සංවර්ධන උපාය මාර්ග හා ජනතාන්තර වෙළඳ අමාත්‍යාංශය | 1,038,897 | 714,629 | 324,268 | 69 | 565,896 | 537,625 | 28,271 | 95 | 473,001 | 177,004 | 295,997 | 37 |
| 196 | විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය | 4,078,247 | 3,294,255 | 783,992 | 81 | 1,711,509 | 1,600,211 | 111,298 | 93 | 2,366,738 | 1,694,044 | 672,694 | 72 |
| 197 | නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය | 11,100,100 | 7,939,035 | 3,161,065 | 72 | 3,678,250 | 3,412,711 | 265,539 | 93 | 7,421,850 | 4,526,324 | 2,895,526 | 61 |
| 198 | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය | 13,703,210 | 5,592,985 | 8,110,225 | 41 | 434,585 | 408,367 | 26,218 | 94 | 13,268,625 | 5,184,618 | 8,084,007 | 39 |
| 199 | ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය | 387,230 | 287,269 | 99,961 | 74 | 164,035 | 94,374 | 69,661 | 58 | 223,195 | 192,895 | 30,300 | 86 |
| 201 | වෛද්‍ය කටයුතු අදාල අමාත්‍යාංශය | 1,264,759 | 1,146,426 | 118,333 | 91 | 1,216,486 | 1,102,156 | 114,331 | 91 | 48,272 | 44,270 | 4,002 | 92 |
| 202 | මුද්‍රාණය, ආරක්ෂණ හා සංස්කෘතික කටයුතු අදාල අමාත්‍යාංශය | 138,597 | 127,474 | 11,123 | 92 | 106,717 | 97,124 | 9,593 | 91 | 31,880 | 30,350 | 1,530 | 95 |
| 203 | ක්‍රීඩාව, ආරක්ෂණ හා සංස්කෘතික කටයුතු අදාල අමාත්‍යාංශය | 176,366 | 159,738 | 16,629 | 91 | 152,266 | 137,912 | 14,354 | 91 | 24,100 | 21,826 | 2,274 | 91 |
| 204 | විද්‍යා, තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අදාල අමාත්‍යාංශය | 237,140 | 226,806 | 10,334 | 96 | 139,350 | 131,703 | 7,647 | 95 | 97,790 | 95,103 | 2,687 | 97 |
| 205 | විද්‍යා, තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අදාල අමාත්‍යාංශය | 47,360 | 46,781 | 579 | 99 | 45,015 | 44,469 | 546 | 99 | 2,345 | 2,312 | 33 | 99 |
| 206 | සංස්කෘතික කටයුතු අදාල අමාත්‍යාංශය | 857,147 | 750,975 | 106,172 | 88 | 522,197 | 512,294 | 9,902 | 98 | 334,950 | 238,681 | 96,269 | 71 |
| 207 | පුරාවිද්‍යා අදාල අමාත්‍යාංශය | 1,038,986 | 1,002,657 | 36,329 | 97 | 873,486 | 872,150 | 1,336 | 100 | 165,500 | 130,507 | 34,993 | 79 |
| 208 | ජාතික කොන්සර්වේෂන් අදාල අමාත්‍යාංශය | 337,788 | 333,759 | 4,029 | 99 | 159,866 | 157,847 | 2,019 | 99 | 177,922 | 175,913 | 2,009 | 99 |
| 209 | ජාතික ලේඛනාකරණ අදාල අමාත්‍යාංශය | 332,905 | 200,037 | 132,868 | 60 | 112,077 | 104,689 | 7,388 | 93 | 220,828 | 95,348 | 125,480 | 43 |
| 210 | ප්‍රධානියා අදාල අමාත්‍යාංශය | 239,000 | 212,971 | 26,029 | 89 | 212,500 | 190,187 | 22,313 | 89 | 26,500 | 22,784 | 3,716 | 86 |
| 211 | රජයේ මුද්‍රාණ අදාල අමාත්‍යාංශය | 2,002,000 | 1,841,823 | 160,177 | 92 | 1,904,000 | 1,752,146 | 151,854 | 92 | 98,000 | 89,676 | 8,324 | 92 |
| 212 | විග්‍රහ අදාල අමාත්‍යාංශය | 3,260,650 | 3,181,220 | 79,430 | 98 | 2,925,508 | 2,894,202 | 31,306 | 99 | 335,142 | 287,018 | 48,124 | 86 |
| 213 | අධ්‍යාපන ප්‍රකාශන අදාල අමාත්‍යාංශය | 153,210 | 105,203 | 48,007 | 69 | 58,880 | 56,871 | 2,009 | 97 | 94,330 | 48,331 | 45,999 | 51 |
| 214 | විදේශ විදේශ අදාල අමාත්‍යාංශය | 48,826,000 | 43,160,425 | 5,665,575 | 88 | 29,029,000 | 27,998,030 | 1,030,970 | 96 | 19,797,000 | 15,162,395 | 4,634,605 | 77 |
| 215 | කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ අදාල අමාත්‍යාංශය | 2,349,120 | 2,132,298 | 216,822 | 91 | 1,999,120 | 1,941,627 | 57,493 | 97 | 350,000 | 190,671 | 159,329 | 54 |
| 216 | සමාජ සේවා අදාල අමාත්‍යාංශය | 496,440 | 483,819 | 12,621 | 97 | 446,335 | 434,928 | 11,407 | 97 | 50,105 | 48,890 | 1,215 | 98 |
| 217 | ජනවාර්ෂික හා ජනවාර්ෂික සේවා අදාල අමාත්‍යාංශය | 309,166 | 304,669 | 4,497 | 99 | 290,186 | 286,071 | 4,115 | 99 | 18,980 | 18,598 | 382 | 98 |
| 219 | ක්‍රීඩා සංවර්ධන අදාල අමාත්‍යාංශය | 2,811,701 | 2,013,475 | 798,226 | 72 | 727,301 | 706,845 | 20,456 | 97 | 2,084,400 | 1,306,630 | 777,770 | 63 |
| 220 | ආයුර්වේද අදාල අමාත්‍යාංශය | 2,573,100 | 1,852,414 | 720,686 | 72 | 1,272,500 | 1,239,517 | 32,983 | 97 | 1,300,600 | 612,896 | 687,704 | 47 |
| 221 | කම්කරු අදාල අමාත්‍යාංශය | 6,550,580 | 4,925,151 | 1,625,429 | 75 | 1,489,860 | 1,453,174 | 36,686 | 98 | 5,060,720 | 3,471,977 | 1,588,743 | 69 |

පාලකවරුන් III - 2016 වර්ෂයේ වැය ණය ඔරුම අනුව වියදම් හා අයවැය ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

රු. 000

| ශ්‍රී ලංකා මුදල් | ආයතනය | | | | විකල්ප | | | | පුනරාවර්ධනය | | | | පාලකවරුන් | | | |
|------------------|---------------|---------------|-------------|-----|-------------|-------------|-----------|-----|-------------|-------------|-------------|-----|-------------|-------------|-------------|-----|
| | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % |
| 222 | 160,396,359 | 148,126,438 | 12,269,920 | 92 | 151,664,602 | 144,320,607 | 7,343,995 | 95 | 8,731,757 | 3,805,831 | 4,925,926 | 44 | 8,731,757 | 3,805,831 | 4,925,926 | 44 |
| 223 | 61,924,871 | 56,734,616 | 5,190,256 | 92 | 48,730,498 | 46,874,210 | 1,856,288 | 96 | 13,194,373 | 9,860,405 | 3,333,968 | 75 | 13,194,373 | 9,860,405 | 3,333,968 | 75 |
| 224 | 53,653,752 | 35,460,170 | 18,193,582 | 66 | 33,994,752 | 31,059,024 | 2,935,728 | 91 | 19,659,000 | 4,401,146 | 15,257,854 | 22 | 19,659,000 | 4,401,146 | 15,257,854 | 22 |
| 225 | 63,604,895 | 58,852,287 | 4,752,608 | 93 | 58,548,500 | 55,802,513 | 2,745,987 | 95 | 5,056,395 | 3,049,774 | 2,006,621 | 60 | 5,056,395 | 3,049,774 | 2,006,621 | 60 |
| 226 | 2,161,793 | 1,981,533 | 180,260 | 92 | 1,045,324 | 1,038,526 | 6,798 | 99 | 1,116,469 | 943,007 | 173,462 | 84 | 1,116,469 | 943,007 | 173,462 | 84 |
| 227 | 722,110 | 713,699 | 8,411 | 99 | 633,910 | 626,263 | 7,647 | 99 | 88,200 | 87,436 | 764 | 99 | 88,200 | 87,436 | 764 | 99 |
| 228 | 6,942,680 | 6,575,848 | 366,832 | 95 | 5,488,030 | 5,352,673 | 135,357 | 98 | 1,454,650 | 1,223,175 | 231,475 | 84 | 1,454,650 | 1,223,175 | 231,475 | 84 |
| 229 | 1,277,440 | 943,978 | 333,462 | 74 | 671,140 | 657,421 | 13,719 | 98 | 606,300 | 286,557 | 319,743 | 47 | 606,300 | 286,557 | 319,743 | 47 |
| 230 | 117,860 | 92,763 | 25,097 | 79 | 86,560 | 76,898 | 9,662 | 89 | 31,300 | 15,864 | 15,436 | 51 | 31,300 | 15,864 | 15,436 | 51 |
| 231 | 16,690 | 15,521 | 1,169 | 93 | 15,890 | 14,962 | 928 | 94 | 800 | 559 | 241 | 70 | 800 | 559 | 241 | 70 |
| 232 | 8,559,050 | 6,898,740 | 1,660,310 | 81 | 5,319,050 | 4,792,326 | 526,724 | 90 | 3,240,000 | 2,106,414 | 1,133,586 | 65 | 3,240,000 | 2,106,414 | 1,133,586 | 65 |
| 233 | 660,500 | 610,348 | 50,152 | 92 | 248,255 | 244,655 | 3,600 | 99 | 412,245 | 365,693 | 46,552 | 89 | 412,245 | 365,693 | 46,552 | 89 |
| 234 | 162,320 | 147,662 | 14,658 | 91 | 152,920 | 143,088 | 9,832 | 94 | 9,400 | 4,574 | 4,826 | 49 | 9,400 | 4,574 | 4,826 | 49 |
| 235 | 16,660 | 13,574 | 3,086 | 81 | 14,630 | 12,142 | 2,488 | 83 | 2,030 | 1,432 | 598 | 71 | 2,030 | 1,432 | 598 | 71 |
| 236 | 145,880 | 135,680 | 10,200 | 93 | 101,230 | 95,031 | 6,199 | 94 | 44,650 | 40,649 | 4,001 | 91 | 44,650 | 40,649 | 4,001 | 91 |
| 237 | 95,036 | 82,477 | 12,559 | 87 | 88,163 | 76,640 | 11,523 | 87 | 6,873 | 5,837 | 1,037 | 85 | 6,873 | 5,837 | 1,037 | 85 |
| 238 | 77,350 | 53,142 | 24,208 | 69 | 74,750 | 51,996 | 22,754 | 70 | 2,600 | 1,146 | 1,454 | 44 | 2,600 | 1,146 | 1,454 | 44 |
| 239 | 2,785,840 | 2,562,658 | 223,182 | 92 | 351,385 | 218,521 | 132,864 | 62 | 2,434,455 | 2,344,137 | 90,318 | 96 | 2,434,455 | 2,344,137 | 90,318 | 96 |
| 240 | 341,231,297 | 8,802,299 | 332,428,998 | 3 | 3,350,762 | 3,288,117 | 62,645 | 98 | 337,880,535 | 5,514,182 | 332,366,353 | 2 | 337,880,535 | 5,514,182 | 332,366,353 | 2 |
| 241 | 19,497,311 | 19,494,689 | 2,622 | 100 | 72,050 | 70,383 | 1,667 | 98 | 19,425,261 | 19,424,306 | 954 | 100 | 19,425,261 | 19,424,306 | 954 | 100 |
| 242 | 53,200 | 50,459 | 2,741 | 95 | 50,038 | 48,614 | 1,424 | 97 | 3,162 | 1,845 | 1,317 | 58 | 3,162 | 1,845 | 1,317 | 58 |
| 243 | 9,570,621 | 9,158,236 | 412,385 | 96 | 7,256,703 | 6,869,852 | 386,852 | 95 | 2,313,918 | 2,288,385 | 25,533 | 99 | 2,313,918 | 2,288,385 | 25,533 | 99 |
| 244 | 55,025 | 50,148 | 4,877 | 91 | 49,925 | 47,066 | 2,859 | 94 | 5,100 | 3,082 | 2,018 | 60 | 5,100 | 3,082 | 2,018 | 60 |
| 245 | 77,277 | 65,115 | 12,162 | 84 | 66,784 | 59,161 | 7,624 | 89 | 10,493 | 5,955 | 4,538 | 57 | 10,493 | 5,955 | 4,538 | 57 |
| 246 | 4,565,250 | 4,061,131 | 504,119 | 89 | 2,879,200 | 2,841,160 | 38,040 | 99 | 1,686,050 | 1,219,971 | 466,079 | 72 | 1,686,050 | 1,219,971 | 466,079 | 72 |
| 247 | 2,056,000 | 1,979,791 | 76,209 | 96 | 1,956,000 | 1,892,735 | 63,265 | 97 | 100,000 | 87,057 | 12,943 | 87 | 100,000 | 87,057 | 12,943 | 87 |
| 248 | 1,072,447 | 983,981 | 88,466 | 92 | 745,669 | 743,100 | 2,569 | 100 | 326,779 | 240,881 | 85,898 | 74 | 326,779 | 240,881 | 85,898 | 74 |
| 249 | 1,372,431,260 | 1,361,803,951 | 10,627,308 | 99 | 621,424,360 | 614,495,626 | 6,928,733 | 99 | 751,006,900 | 747,308,325 | 3,698,575 | 100 | 751,006,900 | 747,308,325 | 3,698,575 | 100 |
| 250 | 43,300 | 42,694 | 606 | 99 | 41,600 | 41,210 | 390 | 99 | 1,700 | 1,485 | 215 | 87 | 1,700 | 1,485 | 215 | 87 |
| 251 | 508,245 | 489,890 | 18,355 | 96 | 378,650 | 363,588 | 15,062 | 96 | 129,595 | 126,301 | 3,293 | 97 | 129,595 | 126,301 | 3,293 | 97 |

පාලකවරුන් III - 2016 වර්ෂයේ වැය මාරු අනුව වියදම් හා අයවැය ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

| ලිපි අංකය | ආයතනය | වකවානුව | | | ප්‍රභව වර්ධක | | | ප්‍රභව | | | මුළු වැය | මුළු අය | වැය/අය |
|-----------|---|-------------|-------------|-----------|--------------|-------------|-------------|-----------|-----|------------|-----------|-----------|--------|
| | | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | | | |
| 252 | ජනවාරි මාසය හා ජනවාරි මාසයේ දෙපාර්තමේන්තුව | 1,134,742 | 1,087,914 | 46,828 | 96 | 857,980 | 838,284 | 19,696 | 98 | 276,762 | 249,630 | 27,132 | 90 |
| 253 | විශාල වැටුප් දෙපාර්තමේන්තුව | 200,662,975 | 199,137,927 | 1,525,048 | 99 | 200,622,975 | 199,105,429 | 1,517,546 | 99 | 40,000 | 32,498 | 7,502 | 81 |
| 254 | වෙනත් වැටුප් දෙපාර්තමේන්තුව | 1,455,000 | 1,426,268 | 28,732 | 98 | 1,341,400 | 1,324,982 | 16,418 | 99 | 113,600 | 101,286 | 12,314 | 89 |
| 255 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,692,000 | 1,358,208 | 333,792 | 80 | 738,000 | 722,422 | 15,578 | 98 | 954,000 | 635,786 | 318,214 | 67 |
| 256 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,178,800 | 1,164,300 | 14,500 | 99 | 1,011,800 | 997,431 | 14,369 | 99 | 167,000 | 166,869 | 131 | 100 |
| 257 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,072,000 | 1,017,737 | 54,263 | 95 | 834,000 | 832,619 | 1,381 | 100 | 238,000 | 185,118 | 52,882 | 78 |
| 258 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,231,000 | 1,216,742 | 14,258 | 99 | 1,132,000 | 1,118,422 | 13,578 | 99 | 99,000 | 98,321 | 679 | 99 |
| 259 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 880,200 | 784,784 | 95,416 | 89 | 584,200 | 579,226 | 4,974 | 99 | 296,000 | 205,558 | 90,442 | 69 |
| 260 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 546,000 | 523,116 | 22,884 | 96 | 447,000 | 439,653 | 7,347 | 98 | 99,000 | 83,463 | 15,537 | 84 |
| 261 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,157,000 | 1,151,914 | 5,086 | 100 | 1,079,000 | 1,074,725 | 4,275 | 100 | 78,000 | 77,188 | 812 | 99 |
| 262 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,133,120 | 1,000,340 | 132,780 | 88 | 953,571 | 950,067 | 3,504 | 100 | 179,549 | 50,273 | 129,277 | 28 |
| 263 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 867,000 | 823,000 | 44,000 | 95 | 754,000 | 714,399 | 39,601 | 95 | 113,000 | 108,601 | 4,399 | 96 |
| 264 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 796,900 | 794,052 | 2,848 | 100 | 688,866 | 686,019 | 2,847 | 100 | 108,034 | 108,034 | 0 | 100 |
| 265 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 399,000 | 382,724 | 16,276 | 96 | 212,000 | 198,003 | 13,997 | 93 | 187,000 | 184,722 | 2,278 | 99 |
| 266 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 254,900 | 253,453 | 1,447 | 99 | 194,900 | 193,632 | 1,268 | 99 | 60,000 | 59,821 | 179 | 100 |
| 267 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 271,633 | 268,024 | 3,609 | 99 | 180,633 | 177,070 | 3,563 | 98 | 91,000 | 90,954 | 46 | 100 |
| 268 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 298,300 | 293,792 | 4,508 | 98 | 190,300 | 187,387 | 2,913 | 98 | 108,000 | 106,405 | 1,595 | 99 |
| 269 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 897,000 | 874,068 | 22,932 | 97 | 574,000 | 569,273 | 4,727 | 99 | 323,000 | 304,794 | 18,206 | 94 |
| 270 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 963,000 | 936,617 | 26,383 | 97 | 886,000 | 859,739 | 26,261 | 97 | 77,000 | 76,878 | 122 | 100 |
| 271 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 432,000 | 420,718 | 11,282 | 97 | 378,000 | 367,202 | 10,798 | 97 | 54,000 | 53,516 | 484 | 99 |
| 272 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 1,686,900 | 1,667,773 | 19,127 | 99 | 1,639,250 | 1,620,672 | 18,578 | 99 | 47,650 | 47,101 | 549 | 99 |
| 273 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 724,642 | 709,129 | 15,513 | 98 | 649,642 | 644,800 | 4,842 | 99 | 75,000 | 64,328 | 10,672 | 86 |
| 274 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 875,258 | 868,213 | 7,045 | 99 | 806,058 | 801,466 | 4,592 | 99 | 69,200 | 66,747 | 2,453 | 96 |
| 275 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 6,063,735 | 3,876,139 | 2,187,596 | 64 | 3,697,950 | 3,638,812 | 5,983 | 98 | 5,693,940 | 3,512,326 | 2,181,614 | 62 |
| 276 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 784,400 | 714,470 | 69,930 | 91 | 659,400 | 653,082 | 6,318 | 99 | 125,000 | 61,389 | 63,611 | 49 |
| 277 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 584,005 | 577,251 | 6,754 | 99 | 464,005 | 458,731 | 5,274 | 99 | 120,000 | 118,500 | 1,500 | 99 |
| 278 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 980,000 | 937,046 | 42,954 | 96 | 771,000 | 763,203 | 7,797 | 99 | 209,000 | 173,843 | 35,157 | 83 |
| 279 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහලේ | 832,000 | 779,814 | 52,186 | 94 | 636,000 | 624,346 | 11,654 | 98 | 196,000 | 155,468 | 40,532 | 79 |
| 280 | ව්‍යවහාරික කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව | 105,184 | 100,690 | 4,494 | 96 | 91,189 | 87,843 | 3,345 | 96 | 13,995 | 12,847 | 1,148 | 92 |
| 281 | මහලේකම් කාර්යාලය - මහලේ | 8,583,400 | 7,590,322 | 993,078 | 88 | 6,920,400 | 6,676,100 | 244,300 | 96 | 1,665,000 | 914,222 | 748,778 | 55 |

පාලකවේණය III - 2016 වර්ෂයේ විය යුතු වියදම් හා අයවිය ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

| ලිපි අංකය | ආයතනය | වසඳුව | | | ප්‍රකාශවර්ෂය | | | ප්‍රකාශවර්ෂය | | | සැ. 000 | | |
|-----------|---|------------|------------|-----------|--------------|------------|------------|--------------|-----|------------|------------|-----------|-----|
| | | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | ප්‍රතිපාදන | වියදම් | ඉතුරුම් | % | | | | |
| 282 | වැට්ටිපිටි දෙපාර්තමේන්තුව | 16,583,780 | 13,223,111 | 3,360,669 | 80 | 3,012,350 | 2,869,116 | 143,234 | 95 | 13,571,430 | 10,353,995 | 3,217,435 | 76 |
| 283 | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 2,182,850 | 2,135,017 | 47,833 | 98 | 1,351,050 | 1,304,156 | 46,894 | 97 | 831,800 | 830,861 | 939 | 100 |
| 284 | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 2,191,845 | 1,832,060 | 359,785 | 84 | 1,054,670 | 1,041,915 | 12,755 | 99 | 1,137,175 | 790,145 | 347,030 | 69 |
| 285 | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 5,840,257 | 5,549,530 | 290,727 | 95 | 4,299,257 | 4,184,224 | 115,033 | 97 | 1,541,000 | 1,365,306 | 175,694 | 89 |
| 286 | ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව | 416,822 | 412,230 | 4,592 | 99 | 341,462 | 339,571 | 1,892 | 99 | 75,360 | 72,660 | 2,700 | 96 |
| 287 | ඉඩම් හිමිකම් නිවැවුල් කිරීමේ දෙපාර්තමේන්තුව | 423,015 | 416,239 | 6,776 | 98 | 385,615 | 379,502 | 6,113 | 98 | 37,400 | 36,738 | 662 | 98 |
| 288 | මිනින්දෝරු දෙපාර්තමේන්තුව | 3,607,853 | 3,528,862 | 78,991 | 98 | 3,360,193 | 3,326,860 | 33,333 | 99 | 247,660 | 202,003 | 45,657 | 82 |
| 289 | අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව | 1,107,010 | 998,214 | 108,796 | 90 | 603,310 | 566,761 | 36,549 | 94 | 503,700 | 431,453 | 72,247 | 86 |
| 290 | ධීවර හා ජලයේ සම්පත් දෙපාර්තමේන්තුව | 2,058,625 | 1,336,200 | 722,425 | 65 | 403,925 | 397,561 | 6,364 | 98 | 1,654,700 | 938,639 | 716,061 | 57 |
| 291 | වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව | 2,046,638 | 1,330,115 | 716,523 | 65 | 219,138 | 207,609 | 11,529 | 95 | 1,827,500 | 1,122,506 | 704,994 | 61 |
| 292 | සත්ව නිෂ්පාදන හා පොහො දෙපාර්තමේන්තුව | 1,072,783 | 1,008,627 | 64,157 | 94 | 501,783 | 498,146 | 3,637 | 99 | 571,000 | 510,480 | 60,520 | 89 |
| 293 | රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව | 1,384,798 | 1,074,546 | 310,252 | 78 | 315,298 | 298,865 | 16,433 | 95 | 1,069,500 | 775,681 | 293,819 | 73 |
| 294 | ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව | 884,913 | 797,609 | 87,304 | 90 | 345,213 | 344,209 | 1,004 | 100 | 539,700 | 453,400 | 86,300 | 84 |
| 295 | වාණිජ දෙපාර්තමේන්තුව | 120,788 | 119,242 | 1,546 | 99 | 110,288 | 109,125 | 1,163 | 99 | 10,500 | 10,117 | 383 | 96 |
| 296 | ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව | 65,875 | 59,660 | 6,215 | 91 | 59,831 | 56,320 | 3,511 | 94 | 6,044 | 3,340 | 2,704 | 55 |
| 297 | සමාජමය වෙළඳපොළ දෙපාර්තමේන්තුව | 49,825 | 47,943 | 1,882 | 96 | 49,825 | 47,943 | 1,882 | 96 | 0 | 0 | 0 | 0 |
| 298 | මැනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව | 311,050 | 229,867 | 81,183 | 74 | 101,050 | 99,029 | 2,021 | 98 | 210,000 | 130,838 | 79,162 | 62 |
| 299 | ශ්‍රී ලංකා ජාතික මුද්‍රාණ දෙපාර්තමේන්තුව | 28,750 | 28,153 | 597 | 98 | 28,750 | 28,153 | 597 | 98 | 0 | 0 | 0 | 0 |
| 300 | ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව | 358,300 | 343,860 | 14,440 | 96 | 298,873 | 294,278 | 4,595 | 98 | 59,428 | 49,582 | 9,845 | 83 |
| 301 | සමුදායක සංවර්ධන දෙපාර්තමේන්තුව | 76,180 | 72,306 | 3,874 | 95 | 64,721 | 61,128 | 3,592 | 94 | 11,460 | 11,178 | 282 | 98 |
| 302 | සමුදායක සේවක කොමිෂන් සභාව | 15,650 | 13,934 | 1,696 | 89 | 14,780 | 13,162 | 1,618 | 89 | 850 | 772 | 78 | 91 |
| 303 | ජේෂ් කර්මාන්ත දෙපාර්තමේන්තුව | 105,950 | 100,302 | 5,648 | 95 | 72,800 | 67,285 | 5,515 | 92 | 33,150 | 33,017 | 133 | 100 |
| 304 | කැලණි විද්‍යා දෙපාර්තමේන්තුව | 341,500 | 306,870 | 34,630 | 90 | 268,300 | 256,091 | 12,209 | 95 | 73,200 | 50,779 | 22,421 | 69 |
| 306 | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | 35,467,814 | 29,090,398 | 6,377,415 | 82 | 14,128,992 | 13,396,288 | 732,704 | 95 | 21,338,822 | 15,694,111 | 5,644,711 | 74 |
| 307 | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | 3,350,975 | 3,295,671 | 55,304 | 98 | 2,211,475 | 2,180,463 | 31,013 | 99 | 1,139,500 | 1,115,208 | 24,292 | 98 |
| 308 | තැපැල් දෙපාර්තමේන්තුව | 12,486,500 | 12,419,731 | 66,769 | 99 | 12,348,500 | 12,284,171 | 64,329 | 99 | 138,000 | 135,560 | 2,440 | 98 |
| 309 | තොරතුරු දෙපාර්තමේන්තුව | 353,040 | 345,361 | 7,679 | 98 | 315,540 | 308,995 | 6,545 | 98 | 37,500 | 36,366 | 1,134 | 97 |
| 310 | රජයේ කර්මාන්ත සංලඳ | 142,325 | 128,342 | 13,983 | 90 | 90,635 | 76,967 | 13,668 | 85 | 51,690 | 51,376 | 314 | 99 |
| 311 | ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව | 291,800 | 184,391 | 107,409 | 63 | 182,700 | 175,927 | 6,773 | 96 | 109,100 | 8,464 | 100,636 | 8 |
| 312 | මහනුවර පළාත් සභාව | 25,843,986 | 23,937,786 | 1,906,200 | 93 | 21,743,786 | 21,743,786 | 0 | 100 | 4,100,200 | 2,194,000 | 1,906,200 | 54 |

පාලමේණය III - 2016 වර්ෂයේ විය ගිණුම් වියදම් හා අයවිය ප්‍රතිපාදන පිළිබඳ සාරාංශය

රු. '000

| ගිණුම් අංකය | ආයතනය | විකුණු | | | විකුණු | | | ප්‍රතිපාදන | | | ප්‍රතිපාදන | | | ප්‍රතිපාදන | | | ප්‍රතිපාදන | | |
|-------------|--|----------------------|----------------------|-----|----------------------|----------------------|-----|----------------------|----------------------|----|--------------------|--------------------|-----|----------------------|----------------------|-----|--------------------|--------------------|-----|
| | | මුදල | වියදම | % | මුදල | වියදම | % | මුදල | වියදම | % | මුදල | වියදම | % | මුදල | වියදම | % | මුදල | වියදම | % |
| 313 | විකුණු වළක් සභාව | 28,628,209 | 25,858,643 | 90 | 23,374,869 | 23,374,869 | 100 | 5,253,340 | 2,483,774 | 47 | 2,769,566 | 2,769,566 | 100 | 2,483,774 | 2,483,774 | 100 | 2,769,566 | 2,769,566 | 100 |
| 314 | අනුමැතිය වළක් සභාව | 25,165,783 | 22,708,258 | 90 | 20,507,843 | 20,507,843 | 100 | 4,657,940 | 2,200,415 | 47 | 2,457,525 | 2,457,525 | 100 | 2,200,415 | 2,200,415 | 100 | 2,457,525 | 2,457,525 | 100 |
| 315 | උතුරු වළක් සභාව | 25,575,181 | 22,794,758 | 89 | 16,757,181 | 16,757,181 | 100 | 8,818,000 | 6,037,577 | 68 | 2,780,423 | 2,780,423 | 100 | 6,037,577 | 6,037,577 | 100 | 2,780,423 | 2,780,423 | 100 |
| 316 | වයඹ වළක් සභාව | 25,563,696 | 23,654,251 | 93 | 20,829,136 | 20,829,136 | 100 | 4,734,560 | 2,831,353 | 60 | 1,903,207 | 1,903,207 | 100 | 2,831,353 | 2,831,353 | 100 | 1,903,207 | 1,903,207 | 100 |
| 317 | උතුරු මැද වළක් සභාව | 18,826,402 | 17,124,110 | 91 | 14,174,082 | 14,174,082 | 100 | 4,652,320 | 2,950,028 | 63 | 1,702,292 | 1,702,292 | 100 | 2,950,028 | 2,950,028 | 100 | 1,702,292 | 1,702,292 | 100 |
| 318 | උතුරු වළක් සභාව | 20,467,301 | 18,587,839 | 91 | 16,422,341 | 16,422,341 | 100 | 4,044,960 | 2,165,498 | 54 | 1,879,462 | 1,879,462 | 100 | 2,165,498 | 2,165,498 | 100 | 1,879,462 | 1,879,462 | 100 |
| 319 | සබරගමුව වළක් සභාව | 22,844,523 | 20,562,683 | 90 | 18,219,223 | 18,219,223 | 100 | 4,625,300 | 2,343,460 | 51 | 2,281,840 | 2,281,840 | 100 | 2,343,460 | 2,343,460 | 100 | 2,281,840 | 2,281,840 | 100 |
| 320 | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව | 17,531,692 | 16,987,658 | 97 | 17,213,635 | 16,677,186 | 97 | 318,057 | 310,471 | 98 | 7,586 | 7,586 | 100 | 310,471 | 310,471 | 100 | 7,586 | 7,586 | 100 |
| 321 | නැගෙනහිර වළක් සභාව | 22,048,585 | 19,880,650 | 90 | 17,166,135 | 17,016,135 | 99 | 4,882,450 | 2,864,515 | 59 | 2,017,935 | 2,017,935 | 100 | 2,864,515 | 2,864,515 | 100 | 2,017,935 | 2,017,935 | 100 |
| 322 | ජාතික රුද්ධී උද්‍යාන දෙපාර්තමේන්තුව | 637,316 | 634,648 | 100 | 349,516 | 348,724 | 100 | 287,800 | 285,924 | 99 | 1,876 | 1,876 | 100 | 285,924 | 285,924 | 100 | 1,876 | 1,876 | 100 |
| 323 | නීති කටයුතු දෙපාර්තමේන්තුව | 10,650 | 10,278 | 97 | 9,970 | 9,632 | 97 | 680 | 646 | 95 | 34 | 34 | 100 | 646 | 646 | 100 | 34 | 34 | 100 |
| 324 | කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව | 44,410 | 43,006 | 97 | 42,540 | 41,325 | 97 | 1,870 | 1,681 | 90 | 189 | 189 | 100 | 1,681 | 1,681 | 100 | 189 | 189 | 100 |
| 325 | ශ්‍රී ලංකා මෙරළුරක්ක දෙපාර්තමේන්තුව | 77,037 | 70,305 | 91 | 39,270 | 37,815 | 96 | 37,767 | 32,490 | 86 | 5,277 | 5,277 | 100 | 32,490 | 32,490 | 100 | 5,277 | 5,277 | 100 |
| 326 | ප්‍රජා පාලක විගණන දෙපාර්තමේන්තුව | 265,800 | 259,402 | 98 | 252,750 | 249,652 | 99 | 13,050 | 9,750 | 75 | 3,300 | 3,300 | 100 | 9,750 | 9,750 | 100 | 3,300 | 3,300 | 100 |
| 327 | ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව | 419,077 | 408,950 | 98 | 349,065 | 345,317 | 99 | 3,748 | 6,379 | 91 | 6,379 | 6,379 | 100 | 6,379 | 6,379 | 100 | 6,379 | 6,379 | 100 |
| 328 | විනිශ්චල හා රැකියා දෙපාර්තමේන්තුව | 364,150 | 360,568 | 99 | 330,450 | 328,830 | 100 | 33,700 | 31,739 | 94 | 1,961 | 1,961 | 100 | 31,739 | 31,739 | 100 | 1,961 | 1,961 | 100 |
| 329 | නොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව | 39,404 | 30,805 | 78 | 37,160 | 28,659 | 77 | 2,244 | 2,146 | 96 | 98 | 98 | 100 | 2,146 | 2,146 | 100 | 98 | 98 | 100 |
| 331 | දිනපතා සංවර්ධන දෙපාර්තමේන්තුව | 58,257,920 | 54,646,421 | 94 | 57,010,320 | 53,463,064 | 94 | 1,247,600 | 1,183,357 | 95 | 64,243 | 64,243 | 100 | 1,183,357 | 1,183,357 | 100 | 64,243 | 64,243 | 100 |
| 332 | ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව | 218,766 | 183,373 | 84 | 96,566 | 93,661 | 97 | 122,200 | 89,712 | 73 | 32,488 | 32,488 | 100 | 89,712 | 89,712 | 100 | 32,488 | 32,488 | 100 |
| | මුළු විකුණු | 3,898,879,675 | 3,106,443,095 | | 1,970,679,978 | 1,770,881,753 | | 1,928,199,697 | 1,335,561,342 | | 592,638,555 | 592,638,555 | | 1,335,561,342 | 1,335,561,342 | | 592,638,555 | 592,638,555 | |

පාලන වගකීම් IV
 පොදු සහ ආදායම් සහ වියදම් ප්‍රකාශය - 2016

| වර්ගය | පමාත | | | | | | | | | | එකතුව |
|--------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|-----------------|-------|
| | වස්තුව | මධ්‍යම | දකුණු | උතුරු | වයඹ | උතුරු මැද | ඌව | සබරගමුව | නැගෙනහිර | රු. | |
| මුළු ආදායම | 41,203,122,748 | 6,873,570,460 | 7,108,871,306 | 3,115,189,961 | 7,382,544,074 | 3,553,017,374 | 3,286,640,601 | 4,089,965,519 | 3,313,582,000 | 79,926,504,043 | |
| පුනරාවිච්චිත වියදම | 54,325,345,628 | 29,299,503,414 | 28,190,763,437 | 19,312,517,312 | 28,345,560,882 | 16,731,804,867 | 19,385,877,776 | 22,116,006,969 | 20,276,203,055 | 237,983,583,339 | |
| ප්‍රාග්ධන වියදම | 7,382,271,245 | 2,948,889,368 | 1,977,207,782 | 4,241,189,536 | 4,778,059,516 | 5,089,833,133 | 631,952,273 | 4,557,478,572 | 444,999,996 | 32,051,881,419 | |
| මුළු වියදම | 61,707,616,873 | 32,248,392,782 | 30,167,971,219 | 23,553,706,848 | 33,123,620,397 | 21,821,638,000 | 20,017,830,048 | 26,673,485,541 | 20,721,203,051 | 270,035,464,759 | |



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } විආර්ථ/ඒ/සීඑස්ඒ/2/16/අයිඒ/04
 My No. }
 මගේ අංකය }
 Your No. }

දිනය } 2017 මැයි 31
 திகதி }
 Date }

ලේකම්

මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.



1.4 මතය ව්‍යාවහනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාවහනය

මෙම වාර්තාවේ 2.2.ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මට නොහැකි විය. ඒ හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

වගකීම් (රාජ්‍ය ණය ගැනීම්) වෙනුවෙන් ණය ගැනීම් සඳහා නාමික ආයෝජන ගිණුම්ද, වත්කම් ගිණුම් (මූල්‍ය නොවන වත්කම්) වෙනුවෙන් නාමික ජංගම නොවන වත්කම් සංචිත අරමුදලක්ද නිර්මාණය කර අඛණ්ඩව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළනය කර තිබුණි. ඒ අනුව, ප්‍රාග්ධන වියදම් යටතේ වත්කම් අත්පත් කර ගැනීම සඳහා දරන ලද වියදම මගින් ජනිත වන මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් ජනරජ ගිණුම මගින් නිරූපණය කිරීම අරමුණු කරගෙන ඒ සඳහා එකී වියදමට සමාන වත්කම් හා වගකීම් ඇතුළත් නාමික ගිණුම් හඳුන්වාදී තිබුණි. එමෙන්ම, දේශීය හා විදේශීය ණය සම්බන්ධ ගනුදෙනු ඒකාබද්ධ අරමුදල මගින් කළ යුතු බැවින් වර්ෂ අවසානයට පැවති එම අගයන් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමේදී එම වටිනාකමට සමාන නාමික ආයෝජන ගිණුම් වත්කම් යටතේ දක්වා තිබුණි. ඒ අනුව, රු. මිලියන 8,793,959 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ ණය ගැනීම් වලින් ජනිත වන ආයෝජන හා වත්කම් නිෂ්චිතව හඳුනා ගැනීම, සහ ඒවායේ නිවැරදිතාවය, පැවැත්ම හා සම්පූර්ණත්වය පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි. එසේම, මෙම ආයෝජන හා වත්කම් වටිනාකම තුළ පුනරාවර්තන වැය ඇතුළත්ව නොමැති බවට තහවුරු නොවීය.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
සාමාන්‍ය විගණනා ආයතන විකාශන
Auditor General's Department

2.2.2 ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

උක්ත මූල්‍ය ප්‍රකාශන ජනරජයේ මූල්‍ය ප්‍රකාශන ලෙස නම්කර තිබුණද, ඒකාබද්ධ අරමුදලේ ගනුදෙනුවලට පමණක් මෙම මූල්‍ය ප්‍රකාශන සීමාවී තිබුණි. ඒ අනුව, පලාත් සභා, පලාත් පාලන ආයතන, රාජ්‍ය ව්‍යවසායන් සහ ජනරජයට අයත් හෝ රජයේ පාලනය යටතේ පවතින වෙනත් ආයතන වලට අයත් ගනුදෙනු සහ වත්කම් හා වගකීම් මෙම මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නොතිබුණි. තවද, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 15(1) වගන්තිය පරිදි මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ යුත්තේ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බවද නිරීක්ෂණය කරනු ලැබේ.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2016 දෙසැම්බර් 31 දිනට රජය විසින් ගෙවිය යුතුව තිබුණු ණය ශේෂය රු. මිලියන 8,793,959 ක් වුවද, නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ පහත සඳහන් කරුණු අනුව එම ණය ශේෂය රු. මිලියන 826,091 ක් අඩුවෙන් ගිණුම්වල දක්වා තිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.
 - (i) ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්තිය සමාලෝචිත වර්ෂයේදී වෙනස්කර තිබූ අතර, ඒ අනුව 2016 වර්ෂය තුළ නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පමණක් ඒවායේ මුහුණත අගයට ගිණුම් ගතකර තිබුණි. එසේ වුවද, 2016 වර්ෂයට පෙර නිකුත් කරන ලද, සමාලෝචිත වර්ෂය අවසාන දිනට කල්පිරී නොමැති භාණ්ඩාගාර බැඳුම්කර මුහුණත අගයට ගිණුම්ගත නොකිරීම හේතුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර බැඳුම්කර ශේෂය රු. මිලියන 487,061 ක් අඩුවෙන් දක්වා තිබුණි.
 - (ii) විදේශීය ණය දෙන ආයතන සමඟ රජය විසින් එළඹ තිබූ ණය ගිවිසුම් 7 කට අදාළව 2016 දෙසැම්බර් 31 දින වන විට රජය විසින් ගෙවිය යුතුව තිබුණු රු. මිලියන 332,305 ක ණය ශේෂ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.
 - (iii) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් පුද්ගල අන්‍යන්‍ය මඟ ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 04 කින් ලබාගෙන තිබූ රු. මිලියන 6,725 ණය මුදල මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන නොතිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
 ගාබුරු පාර, කොළඹ 03
 Auditor General's Department

තවද, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් විදේශ ණය අවසන් ශේෂය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 854-1 වාර්තාව සමඟ සැසඳීමේදී, ණය ගිවිසුම් 08 කට අදාළ ශේෂවල රු. මිලියන 1,505 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ විදේශ ණය ලැබීම් හා විදේශ ණය ගෙවීම් පිළිවෙලින් රු. මිලියන 574,249 ක් හා රු. මිලියන 145,119 ක් වූ නමුදු, ඒ සම්බන්ධයෙන් සිදුකළ නියැදි පරීක්ෂාවේදී, මූල්‍ය ප්‍රකාශනවල විදේශ ණය ලැබීම් හා ගෙවීම් පිළිවෙලින් රු. මිලියන 8,945 ක් හා රු. මිලියන 5,848 ක් අඩුවෙන් දක්වා තිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

(i) විදේශීය ණය ගිවිසුම් 7 කට අදාළව 2016 වර්ෂයේදී ලැබී තිබුණු රු. මිලියන 3,039 ක විදේශ ණය ප්‍රමාණය හා 2016 වර්ෂයේදී ගෙවා තිබුණු රු. මිලියන 5,848 ක විදේශ ණය ප්‍රමාණය මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කර නොතිබුණි.

(ii) ණය ගිවිසුම් 14 කට අදාළව සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු විදේශ ණය වලින් රු. මිලියන 4,730 ක් හා, ණය ගිවිසුම් 09 කට අදාළව 2015 වර්ෂයේදී ලැබී තිබුණු විදේශ ණය වලින් රු. මිලියන 1,176 ක්, එනම් එකතුව වූ රු. මිලියන 5,906 ක් මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොතිබුණි.

(iii) මූල්‍ය ප්‍රකාශනවල විදේශ ණය ආපසු ගෙවීම් ලෙස රු. මිලියන 145,119 ක් දක්වා තිබුණද, එහි සටහන් අංක 30 (i) (විදේශ ණය ශේෂ ප්‍රකාශනය) අනුව විදේශ ණය ආපසු ගෙවීම් රු. මිලියන 131,427 ක් වූයෙන් මූල්‍ය ප්‍රකාශන හා එහි සටහන් අතර රු. මිලියන 13,692 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, රජය විසින් විවිධ රාජ්‍ය ආයතන වෙත රු. මිලියන 169,547 ක උප ණය ලබා දී තිබුණි. මේ සම්බන්ධයෙන් සිදු කළ නියැදි පරීක්ෂාවේදී, මූල්‍ය ප්‍රකාශනවල උප ණය වටිනාකම රු. මිලියන 12,790 ක් අඩුවෙන් දක්වා තිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

(i) මූල්‍ය ප්‍රකාශන අනුව 2016 වර්ෂය තුළදී ලබා දුන් උප ණය ප්‍රමාණය රු. මිලියන 9,177 ක් වුවද, භාණ්ඩාගාර අවසන් මුද්‍රිත සටහන් (Table 33) අනුව එය රු. මිලියන 16,977 ක් වූයෙන් මූල්‍ය ප්‍රකාශන හා භාණ්ඩාගාර අවසන් මුද්‍රිත සටහන් අතර රු. මිලියන 7,800 ක වෙනසක් නිරීක්ෂණය විය.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வக அமைச்சு
Auditor General's Department

- (ii) ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට අනුව ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත්කරුවන් වෙත ගෙවීම සඳහා රු.මිලියන 4,990 ක උපණය මුදලක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී තිබුණද, එම වටිනාකම උපණය වශයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කර නොතිබුණි.

- (ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, විවිධ රාජ්‍ය ව්‍යවසායන්වල රජයේ ආයෝජනවල වටිනාකම රු. මිලියන 526,907 ක් වූ නමුදු, ඒ සම්බන්ධයෙන් සිදු කළ නියැදි පරීක්ෂාවට අනුව මූල්‍ය ප්‍රකාශනවල ශුද්ධ ආයෝජන වටිනාකම රු. මිලියන 29,140 ක් අඩුවෙන් දක්වා තිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.
 - (i) ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමෙහි ප්‍රාග්ධන ආයකත්වය රු. මිලියන 55,388 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද, සෘජු ශේෂ සනාථ කිරීම් අනුව එය රු. මිලියන 51,157 ක් ලෙස තහවුරු කර තිබුණි. ඒ අනුව, එය මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 4,231 කින් වැඩියෙන් දක්වා තිබුණි.
 - (ii) ලංකා විදුලිබල මණ්ඩලයහි ප්‍රාග්ධන ආයකත්වය රු.මිලියන 269,324 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද, සෘජු ශේෂ සනාථ කිරීම් අනුව එය රු.මිලියන 302,695 ක් ලෙස තහවුරු කර තිබුණි. ඒ අනුව, රු.මිලියන 33,371 ක් මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.

- (ඉ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2016 දෙසැම්බර් 31 දිනට රජයේ වගකීම් (රාජ්‍ය ණය හැර) රු. මිලියන 207,514 ක් විය. කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් සිදුකළ නියැදි පරීක්ෂාවට අනුව, මූල්‍ය ප්‍රකාශනවල රු. මිලියන 18,431 ක් වූ වගකීම් අඩුවෙන් දක්වා තිබූ බව නිරීක්ෂණය විය. තවද, මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මුදල් පදනම යොදාගන්නා බව අනාවරණය කර තිබුණද, නියැදි පරීක්ෂාවේදී කල්බදු පදනම යටතේ වූ රු. මිලියන 16,496 ක ණය හිමියන් උපචිත මූලධර්ම මත ගිණුම් ගතකර තිබුණි. ඒ අනුව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඒකීය බවක් නොවූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.
 - (i) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ 2016 වර්ෂයේ විසර්ජන ගිණුම් අනුව, එම අමාත්‍යාංශ විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු වූ රු. මිලියන 5,611 ක්ද ඇතුළුව, ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් විවිධ ආයතන වෙත ගෙවිය යුතුව තිබූ



එකතුව රු. මිලියන 7,289 ක මුදල 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස හඳුනා ගෙන නොතිබුණි.

(ii) ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අක්‍රීය ගිණුම් (Dormant Accounts) ලෙස සලකන ලද ගිණුම් හිමියන්ගේ නැවත හිමිකම් පෑම මත 2016 ඔක්තෝබර් මාසය වන විට ආපසු ගෙවූ රු. මිලියන 1,115 ක මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබුණද, 2016 දෙසැම්බර් 31 වන විටත් එම මුදල ප්‍රතිපූර්ණය කර නොතිබුණි. එසේ වුවද, එම වටිනාකම ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් වශයෙන් හඳුනාගෙන නොතිබුණි.

(iii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා රු. මිලියන 1 ක් දක්වා සියයට 15 ක පොලියක්ද, රු.මිලියන 1 සිට රු. මිලියන 2.5 ක් දක්වා සියයට 12 ක පොළියක්ද බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂ බැංකු විසින් ගෙවනු ලබන අතර එහිදී සාමාන්‍ය පොලී අනුපාතිකය ඉක්මවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන අතිරේක පොලී වටිනාකම මහා භාණ්ඩාගාරය විසින් අදාල බැංකු වෙත ප්‍රතිපූර්ණය කළ යුතුය. ඒ අනුව, එම අතිරේක පොලිය ලෙස ගෙවිය යුතු රු. මිලියන 10,027 ක මුදල සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ 2016 වර්ෂයේ විසර්ජන ගිණුමේ වගකීමක් ලෙස දක්වා තිබුණද, එය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස හඳුනාගෙන නොතිබුණි.

(ඊ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ රාජ්‍ය ආදායම රු. මිලියන 1,698,755 ක් විය. ඒ සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) 2015 ඔක්තෝබර් 30 දිනැති 2015 අංක 10 දරන මුදල් පනතට අනුව, කැසිනෝ කර්මාන්තයේ නිරත සෑම තැනැත්තෙකුම පවත්වාගෙන යනු ලබන සෑම කැසිනෝ ව්‍යාපාරයක් වෙනුවෙන්ම අය බද්ද ලෙස රු. මිලියන 1,000 බැගින් එක් වරක් පමණක් ගෙවිය යුතු බද්දක් 2015 නොවැම්බර් 15 දින හෝ ඊට පෙර අය කළ යුතු විය. ඒ අනුව, එදිනට පෙර අයකර ගත යුතු වූ රු. මිලියන 4,000 න් රු. මිලියන 3,760 ක් අය කරගෙන නොතිබූ අතර එය ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.



ලියාපදිංචි දෙපාර්තමේන්තුව
සාමාන්‍ය පාලන අධිකාරිය
Auditor General's Department

(ii) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2016 දෙසැම්බර් 31 දිනට ගෙවීම් පැහැර හැරීම් නිසා අයවිය යුතු හිඟ බදු ශේෂය රු. මිලියන 182,078 ක් ද, එම දඩ මුදල් ශේෂය රු. මිලියන 113,219 ක් ද වශයෙන් එදිනට අයවිය යුතු මුළු හිඟ ආදායම් ශේෂය රු. මිලියන 295,297 ක් විය. එසේම, සුරාබදු දෙපාර්තමේන්තුවේ 2016 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු හිඟ ආදායම රු. මිලියන 2,545 ක් වූයෙන්, 2016 දෙසැම්බර් 31 දිනට ඉහත පරිදි එම ආයතන දෙකට අදාල මුළු හිඟ ආදායම් එකතුව රු. මිලියන 297,842 ක් ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.

(iii) සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ප්‍රාග්ධන දායකත්වය සැපයීම වෙනුවෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් සංස්ථාව ගෙවිය යුතු පොලියද මහා භාණ්ඩාගාරය විසින් ගෙවා තිබුණද, එම රු. මිලියන 3,778 ක මුදල භාණ්ඩාගාරයේ පොත්වල ගිණුම්ගතකර නොතිබුණි.

(එ) පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් මිලදී ගෙන තිබූ වාහන 82 ක් විකිණීමේදී 2014 වර්ෂයේදී සිදුව තිබූ රු. මිලියන 400 ක අලාභය 2016 දෙසැම්බර් 31 දින වන විටත් පොත්වලින් කපාහැරීමට කටයුතු කර නොතිබූ අතර, එම වටිනාකම තවදුරටත් මූල්‍ය වාර්තාවල අවිනිශ්චිත ගිණුමෙහි ඇතුළත් කර තිබුණි.

2.2.4 නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂයේ ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව ඇස්තමේන්තුගත අයවැය හිඟය රු. මිලියන 1,487,799 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට වඩා රු. මිලියන 316,819 ක හෙවත් සියයට 27 ක වැඩිවීමකි. 2016 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව තථ්‍ය අයවැය හිඟය රු. මිලියන 666,139 ක් වූ අතර, එය ඇස්තමේන්තුගත අයවැය හිඟයට වඩා රු. මිලියන 821,660 ක අඩුවීමකි. සමාලෝචිත වර්ෂයේ තථ්‍ය අයවැය හිඟය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.63 ක් වන අතර, ඒ අනුව 2013 අංක 15 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනතින් සංශෝධිත 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 3(අ) වගන්තියේ දක්වා ඇති පරිදි අයවැය හිඟය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් වූ සීමාව ඉක්මවා තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
 ගාබ් ටැක්සාන් ආයතන අධ්‍යක්ෂ ජනරාල්
 Auditor General's Department

(ආ) 2013 අංක 15 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනතින් සංශෝධිත 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ප්‍රකාරව රජයේ මුළු බැරකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 ක ප්‍රමාණයක් නොඉක්මවිය යුතුවේ. 2016 මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 දිනට මුළු බැරකම් වටිනාකම රු. මිලියන 9,864,512 ක් වූ අතර, එය 2016 වර්ෂයේ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය වූ රු.මිලියන 11,839,000 සමග සැසඳීමේදී සියයට 83.3 ක් වූ හෙයින්, එය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ සඳහන් උපරිම බැරකම් සීමාව ඉක්මවා යාමක් බව නිරීක්ෂණය විය. විස්තර පහත වගුවේ දැක්වේ.

| බැරකම් | 2016 දෙසැම්බර් 31 දිනට බැරකම් වටිනාකම* |
|--|---|
| | |
| | රු. මිලියන |
| බැංකු අයිතව | 167,880 |
| මහ බැංකු අත්තිකාරම් | 83,307 |
| රාජ්‍ය ණය | 8,793,959 |
| මූල්‍ය ප්‍රකාශන තුළ ගිණුම්ගත නොකළ බැරකම්: | |
| - ශේෂ පත්‍රයෙන් පිටත ගිණුම් තබන විදේශ ණය | 332,305 |
| - භාණ්ඩාගාර බැඳුම්කර ශේෂය අඩුවෙන් ගිණුම්ගත කිරීම | 487,061 |
| | 9,864,512 |
| | 11,839,000 |
| මුළු බැරකම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස | 83.3 |

*මහා භාණ්ඩාගාරයේ ඇපකර මත රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය සඳහා බැංකු වෙත ලබාදී ඇති ඇපකර වටිනාකම වූ රු.මිලියන 563,337ක් ඉහත බැරකම් වලට ඇතුළත් කර නොමැත.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
සාමාන්‍ය විගණනාංශය
Auditor General's Department

2.2.5 පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාව යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

එච්.එම්.ගාමිණි විජේසිංහ
විගණකාධිපති

සංඛ්‍යා ලේඛන
පරිශීෂ්ටය

1 සංඛ්‍යා සටහන | ශ්‍රී ලංකාව - ජනගහනය හා ජී අග්‍රික ප්‍රවණතා

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|---------------|--------|--------|--------|--------|--------|--------|---------|--------|--------|-----------|----------|---------------|---------------|---------------|---------------|---------------|
| මධ්‍ය වාර්ෂික ජනගහනය | 18,136 | 18,467 | 18,921 | 19,173 | 19,435 | 19,644 | 19,858 | 20,039 | 20,217 | 20,450 | 20,653 | 20,869 | 20,328 | 20,483 | 20,771 | 20,966 | 21,203 |
| මධ්‍ය වාර්ෂික ජනගහනය වයස් කාණ්ඩ අනුව | | | | | | | | | | | | | | | | | |
| අවුරුදු 1-14 | 6,384 | - | 4,942 | 5,108 | 5,107 | 5,163 | 5,220 | 5,266 | 5,315 | 5,378 | 5,431 | 5,488 | 5,132 | 5,171 | 5,235 | 5,288 | 5,348 |
| අවුරුදු 15-64 | 10,969 | - | 12,671 | 12,838 | 13,103 | 13,243 | 13,386 | 13,509 | 13,625 | 13,784 | 13,921 | 14,065 | 13,604 | 13,707 | 13,901 | 14,030 | 14,187 |
| අවුරුදු 65 ට වැඩි | 783 | - | 1,184 | 1,227 | 1,225 | 1,238 | 1,252 | 1,264 | 1,277 | 1,288 | 1,301 | 1,316 | 1,592 | 1,605 | 1,635 | 1,648 | 1,668 |
| ජනගහන වර්ධන අනුපාතය | % | 1.5 | 1.4 | 1.2 | 1.2 | 1.1 | 1.1 | 1.1 | 1.1 | 1.1 | 1.0 | 1.0 | 0.9 | 0.8 | 0.9 | 0.9 | 1.1 |
| ජනගහන ඝනත්වය | කි.මී. 1 ට | 289 | 305 | 303 | 307 | 310 | 317 | 319 | 332 | 326 | 329 | 333 | 324 | 327 | 331 | 334 | 338 |
| උපතේ දී ආයු අපේක්ෂාව | අවුරුදු | 69.5 | - | - | - | - | 69.9 | - | - | - | - | 70.5 | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. |
| පුරුෂ | 74.2 | - | - | - | - | - | 78.7 | - | - | - | - | 79.8 | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. |
| ස්ත්‍රී | 19.9 | 18.2 | 19.1 | 19.3 | 18.8 | 18.9 | 18.8 | 19.3 | 18.8 | 18.4 | 17.6 | 17.4 | 17.5 | 17.9 | 16.9 | 16.0 | 15.6 |
| දළ උපන් අනුපාතය | ෆ්.ෂො. ෆ්.ෂො. | 6.0 | 6.1 | 5.9 | 6.0 | 5.9 | 6.7 | 5.9 | 5.9 | 5.9 | 6.2 | 5.9 | 6.0 | 6.2 | 6.2 | 6.3 | 6.2 |
| දළ මරණ අනුපාතය | ෆ්.ෂො. ෆ්.ෂො. | 16.5 | 13.4 | 11.4 | 11.3 | 9.8 | 11.2 | 10.0 | 8.5 | 9.7 | - | - | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. |
| ලදුරු මරණ අනුපාතය | ෆ්.ෂො. ෆ්.ෂො. | 23.6 | 22.1 | 17.8 | 16.3 | 19.7 | 12.1 | 11.9 | 14.2 | - | 22.3 | 22.0 | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. |
| මානා මරණ අනුපාතය | ෆ්.ෂො. ෆ්.ෂො. | -2.9 | 1.5 | -0.9 | -1.3 | -1.2 | -1.5 | -1.5 | -1.8 | -2.2 | -1.4 | -1.1 | -2.2 | -2.6 | -2 | 0.7 | 2.1 |
| ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | 65.34 | - | 48.35 | 49.36 | 49.35 | 48.32 | 48.33 | 48.35 | 48.36 | 48.36 | 48.36 | 48.36 | 48.36 | 49.40 | 49.10 | 49.40 |
| ෆ්.ෂො. ෆ්.ෂො. | ෆ්.ෂො. ෆ්.ෂො. | 7.14 | - | 9.34 | 9.57 | 9.56 | 9.35 | 9.35 | 9.35 | 9.34 | 9.35 | 9.36 | 11.70 | 14.10 | 11.80 | 11.50 | 11.76 |
| සාක්ෂරත්වය (අ) | ෆ්.ෂො. ෆ්.ෂො. | - | - | - | - | - | 91.5 | 91.1 | 91.3 | 91.4 | 91.9 | 92.2 | 95.7 (ආ) | 92.5 | 93.3 | 93.2 | - |
| පරිගණක සාක්ෂරත්ව අනුපාතය (අ) | ෆ්.ෂො. ෆ්.ෂො. | - | - | - | - | - | - | 16.1(ඇ) | - | - | 20.-3 (ඈ) | 35.0 (ඉ) | 37.0 (ඊ) | 40.0 (උ) | 25.1(ඌ) | 26.6 (ඌ) | 27.5 (ඌ) |
| දිනකට ලබා ගන්නා සාමාන්‍ය කැලරි ප්‍රමාණය | ෆ්.ෂො. ෆ්.ෂො. | - | - | - | - | - | 2,118 | - | - | - | - | 2,094 | - | 2,111 | - | - | - |

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ආගමික විගමන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය

(අ) නාවකාලීන

(ආ) අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය

(ඇ) 2006/2007 පරිගණක සාක්ෂරත්වය සමීක්ෂණය, 2009 පරිගණක සාක්ෂරත්වය සහ 2014 පරිගණක සාක්ෂරත්වය සමීක්ෂණය

(ඈ) 2006/2007 සහ 2009/2010 කුඩුම්භ ආදායම් හා වියදම් සමීක්ෂණය

(ඉ) ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2012 ජන හා නිවාස සංගණනය මත පදනම්ව

(ඊ) පුරෝකථනය

(උ) 2015 සහ 2016 වර්ෂ වල මුල් මාස 60 අදාලව

2 සංඛ්‍යා සටහන | දේශගුණය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|--|--------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|
| සමස්ත වර්ෂික වර්ෂාපතනය (සාමාන්‍ය) | මි.මී. 1,626 | 1,296 | 1,430 | 1,471 | 1,419 | 1,945 | 1,607 | 1,921 | 1,640 | 2,020 | 1,711 | 1,992 | 2,027 | 1,776 | 1,687 | 2,375 | 2,387 | 1,351 |
| වැඩිම වර්ෂාපතනය | | | | | | | | | | | | | | | | | | |
| වැඩිම වර්ෂාපතනයක් සහිත නගර | මි.මී. | | | | | | | | | | | | | | | | | |
| අනුරාධපුරය | 82.5 | 164.7 | 110.8 | 67.9 | 98.4 | 66.0 | 81.0 | 90.3 | 109.2 | 127.1 | 89.3 | 98.6 | 114.4 | 130.8 | 145.4 | 162.5 | 121.6 | 192.5 |
| බදුල්ල | 52.8 | 90.9 | 73.1 | 71.9 | 73.5 | 127.4 | 60.6 | 108.4 | 65.7 | 69.8 | 72.6 | 90.9 | 131.6 | 102.9 | 108.6 | 195.9 | 79.4 | 73.8 |
| මඩකලපුව | 83.8 | 97.0 | 110.8 | 134.7 | 102.9 | 236.7 | 75.5 | 90.2 | 95.9 | 114.1 | 241.7 | 145.5 | 312.2 | 127.5 | 229.2 | 147.8 | 182.9 | 210.6 |
| කොළඹ | 126.3 | 141.7 | 94.1 | 132.4 | 110.5 | 96.5 | 270.1 | 163.9 | 131.6 | 111.0 | 207.0 | 440.2 | 81.9 | 114.6 | 134.3 | 102.8 | 114.4 | 256.9 |
| හම්බන්තොට | 92.4 | 81.7 | 151.1 | 94.4 | 96.0 | 70.5 | 67.6 | 91.8 | 139.9 | 56.0 | 62.6 | 82.9 | 100.6 | 176.5 | 104.8 | 112.0 | 92.2 | 104 |
| නුවර | 90.8 | 104.3 | 116.7 | 87.3 | 61.1 | 74.8 | 90.8 | 91.0 | 87.0 | 79.4 | 93.0 | 115.6 | 137.3 | 181.2 | 94.8 | 139.6 | 80.4 | 133.5 |
| කුරුණෑගල | 140.1 | 116.4 | 136.0 | 111.6 | 62.1 | 200.0 | 97.1 | 162.0 | 97.0 | 186.3 | 123.2 | 135.4 | 144.4 | 315.5 | 139.6 | 162.6 | 97.9 | 156.4 |
| නුවර එළිය | 76.2 | 77.0 | 85.3 | 64.2 | 61.1 | 81.1 | 73.2 | 76.8 | 77.6 | 48.7 | 62.8 | 68.2 | 94.1 | 109.5 | 73.2 | 77.1 | 120.0 | 78.7 |
| රත්නපුරය | 124.5 | 103.8 | 131.0 | 99.2 | 345.2 | 104.8 | 113.3 | 115.4 | 146.6 | 186.1 | 126.2 | 139.9 | 166.9 | 99.1 | 114.9 | 178.1 | 82.7 | 136 |
| වවුනියාව | 64.5 | 276.9 | 94.9 | 58.9 | 133.4 | 115.5 | 77.3 | 81.3 | 156.5 | 104.7 | 104.7 | 163.9 | 123.2 | 225.7 | 81.8 | 205.2 | 136.5 | 202.5 |
| අඩුම උෂ්ණත්වය (වර්ෂික සාමාන්‍යය) | °C | | | | | | | | | | | | | | | | | |
| පහත රට | 24.4 | 24.6 | 24.7 | 24.7 | 24.8 | 24.7 | 24.8 | 24.7 | 24.4 | 24.3 | 24.7 | 24.9 | 24.7 | 24.2 | 24.3 | 23.4 | 24.3 | 24.7 |
| කඳු රට | 17.3 | 17.2 | 17.2 | 17.3 | 17.4 | 17.3 | 17.4 | 17.2 | 17.2 | 17.0 | 16.9 | 17.5 | 17.1 | 16.8 | 17.1 | 17.1 | 16.9 | 17.2 |
| වැඩිම උෂ්ණත්වය (වර්ෂික සාමාන්‍යය) | °C | | | | | | | | | | | | | | | | | |
| පහත රට | 31.5 | 31.1 | 31.3 | 31.5 | 31.4 | 31.4 | 31.5 | 31.2 | 31.2 | 31.1 | 31.4 | 31.4 | 31.1 | 32.1 | 31.7 | 31.9 | 32.0 | 32.6 |
| කඳු රට | 26.2 | 26.1 | 26.5 | 26.5 | 26.6 | 26.4 | 26.6 | 26.2 | 26.0 | 25.8 | 26.1 | 25.9 | 26.0 | 26.1 | 25.3 | 25.7 | 25.9 | 26.5 |

මූලාශ්‍රය : කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සටහන : කඳුරට උෂ්ණත්වය ගණනය කිරීමේ දී බදුල්ල, බණ්ඩාරවෙල, නුවර එළිය සහ කටුගස්තොට ප්‍රදේශවල උෂ්ණත්වය සැලකිල්ලට ගෙන ඇත.

3 සංඛ්‍යා සටහන | දළ දේශීය නිෂ්පාදිතය, උද්ධමනය සහ විනිමය අනුපාත

| වර්ෂය | ද.දේ.නි. (ඉ) | | | | උද්ධමනය | | | | විනිමය අනුපාත | | | | | | | | | | |
|----------|-------------------------------|-----------------------------|--|---|---------------------|---------------------|---------------------|---------------------|---------------|------------|------------|------------|------|--------|------|--------|------|--------|------|
| | පවත්නා වෙළෙඳපොළ මිල (රු.මිලි) | පවත්නා වෙළෙඳපොළ මිල (ඇ.ඩො.) | වර්ධනය වූ ප්‍රදේශයේ පවත්නා වෙළෙඳපොළ මිල (ද.දේ.නි.) | වර්ධනය වූ ප්‍රදේශයේ පවත්නා වෙළෙඳපොළ මිල (ඇ.ඩො.) | ද.දේ.නි. අවධමනය (%) | ද.දේ.නි. අවධමනය (%) | ද.දේ.නි. අවධමනය (%) | ද.දේ.නි. අවධමනය (%) | වර්ෂ අවසාන | වර්ෂ අවසාන | වර්ෂ අවසාන | වර්ෂ අවසාන | | | | | | | |
| 1990 | 321,784 | 8,033 | 18,708 | 473 | 6.2 | 26.3 | 26.0 | 47.7 | 20.0 | 21.5(අ) | - | 40.24 | 0.29 | - | 2.23 | 40.06 | 0.30 | - | 2.29 |
| 1991 | 372,345 | 9,000 | 21,444 | 522 | 4.6 | 26.8 | 25.6 | 47.7 | 11.0 | 12.2(අ) | - | 42.58 | 0.34 | - | 1.63 | 41.37 | 0.30 | - | 1.85 |
| 1992 | 425,283 | 9,703 | 24,233 | 557 | 4.3 | 25.9 | 25.6 | 48.5 | 10.0 | 11.4(අ) | - | 46.00 | 0.37 | - | 1.75 | 43.83 | 0.30 | - | 1.69 |
| 1993 | 499,565 | 10,354 | 28,362 | 588 | 6.9 | 24.6 | 25.6 | 49.8 | 9.5 | 11.7(අ) | - | 49.56 | 0.44 | - | 1.58 | 48.25 | 0.40 | - | 1.59 |
| 1994 | 579,084 | 11,718 | 32,419 | 656 | 5.6 | 23.8 | 26.2 | 50.1 | 9.3 | 8.4(අ) | - | 49.98 | 0.50 | - | 1.59 | 49.42 | 0.50 | - | 1.57 |
| 1995 | 667,772 | 13,030 | 36,571 | 719 | 5.5 | 23.0 | 26.5 | 50.5 | 8.4 | 7.7(අ) | - | 54.04 | 0.52 | - | 1.54 | 51.25 | 0.50 | - | 1.58 |
| 1996 | 768,128 | 13,898 | 42,119 | 759 | 3.8 | 22.4 | 26.4 | 51.1 | 12.1 | 15.9(අ) | - | 56.70 | 0.49 | - | 1.58 | 55.27 | 0.50 | - | 1.56 |
| 1997 | 890,272 | 15,092 | 48,031 | 853 | 6.3 | 21.9 | 26.9 | 51.2 | 8.6 | 9.6(අ) | - | 61.28 | 0.47 | - | 1.56 | 58.99 | 0.48 | - | 1.63 |
| 1998 | 1,017,986 | 15,761 | 55,697 | 879 | 4.7 | 21.1 | 27.5 | 51.4 | 8.4 | 9.4(අ) | - | 67.78 | 0.59 | - | 1.60 | 64.59 | 0.49 | - | 1.57 |
| 1999 | 1,105,963 | 15,712 | 60,899 | 863 | 4.3 | 20.7 | 27.3 | 52.0 | 4.4 | 4.7(අ) | - | 72.11 | 0.70 | 72.53 | 1.66 | 70.39 | 0.62 | 75.07 | 1.63 |
| 2000 | 1,257,636 | 16,596 | 64,750 | 899 | 6.0 | 19.9 | 27.3 | 52.8 | 6.7 | 6.2(wd) | - | 80.06 | 0.70 | 71.32 | 1.71 | 75.78 | 0.70 | 69.93 | 1.68 |
| 2001 | 1,407,398 | 15,750 | 74,541 | 837 | -1.5 | 20.1 | 26.8 | 53.1 | 12.4 | 14.2(අ) | - | 93.16 | 0.71 | 83.06 | 1.93 | 89.36 | 0.74 | 79.99 | 1.89 |
| 2002 | 1,581,885 | 16,537 | 86,076 | 900 | 4.0 | 20.5 | 26.3 | 53.2 | 8.4 | 9.6(අ) | - | 96.72 | 0.82 | 101.38 | 2.01 | 95.66 | 0.76 | 90.43 | 1.97 |
| 2003 | 1,822,468 | 18,882 | 94,664 | 981 | 5.9 | 13.2 | 28.4 | 58.3 | 5.1 | 6.3(අ) | - | 96.74 | 0.90 | 121.60 | 2.12 | 96.52 | 0.83 | 109.16 | 2.07 |
| 2004 | 2,090,841 | 20,663 | 107,432 | 1,062 | 5.4 | 12.5 | 28.6 | 58.8 | 8.8 | 9.0(අ) | - | 104.60 | 1.02 | 142.32 | 2.39 | 101.19 | 0.93 | 125.79 | 2.23 |
| 2005 | 2,452,782 | 24,406 | 124,709 | 1,241 | 6.2 | 11.8 | 30.2 | 58.0 | 10.4 | 11.0(අ) | - | 102.12 | 0.87 | 120.96 | 2.27 | 100.50 | 0.91 | 125.09 | 2.28 |
| 2006 | 2,938,680 | 28,267 | 147,775 | 1,421 | 7.7 | 11.3 | 30.6 | 58.0 | 11.3 | 10.0(අ) | - | 107.70 | 0.90 | 141.58 | 2.44 | 103.96 | 0.89 | 130.63 | 2.30 |
| 2007 | 3,578,688 | 32,351 | 178,845 | 1,634 | 6.8 | 11.7 | 29.9 | 58.4 | 14.0 | 15.8(අ) | - | 108.72 | 0.97 | 160.27 | 2.77 | 110.62 | 0.94 | 151.63 | 2.69 |
| 2008 | 4,410,682 | 40,715 | 218,167 | 2,014 | 6.0 | 13.4 | 29.4 | 57.2 | 16.3 | 22.6(අ) | - | 113.14 | 1.25 | 159.45 | 2.36 | 108.33 | 1.05 | 159.31 | 2.52 |
| 2009 | 4,835,293 | 42,068 | 236,445 | 2,057 | 3.5 | 12.7 | 29.7 | 57.6 | 5.9 | 3.5(අ) | - | 114.38 | 1.24 | 163.72 | 2.46 | 114.94 | 1.23 | 160.21 | 2.40 |
| 2010 | 6,413,668 | 56,728 | 310,214 | 2,744 | 8.0 | 12.8 | 29.4 | 57.8 | 7.3 | 6.2(අ) | - | 110.95 | 1.36 | 147.56 | 2.48 | 113.06 | 1.30 | 150.10 | 2.49 |
| 2011 | 7,219,106 | 65,290 | 345,925 | 3,129 | 8.2 | 12.1 | 29.9 | 58.0 | 7.9 | 6.7(අ) | - | 113.90 | 1.47 | 147.42 | 2.15 | 110.57 | 1.39 | 153.86 | 2.38 |
| 2012 | 8,732,463 | 68,436 | 427,559 | 3,351 | 6.3 | 11.0 | 31.5 | 57.5 | 8.9 | 7.6(අ) | - | 127.16 | 1.48 | 168.12 | 2.33 | 127.60 | 1.60 | 164.00 | 2.39 |
| 2013 | 9,592,125 | 74,294 | 466,112 | 3,610 | 7.2 | 10.8 | 32.5 | 56.8 | 6.7 | 6.9(අ) | - | 130.75 | 1.24 | 180.45 | 2.11 | 129.11 | 1.32 | 171.51 | 2.21 |
| 2014 | 10,448,479 | 80,028 | 503,032 | 3,853 | 7.4 | 9.9 | 33.8 | 56.3 | 5.1 | 3.3(අ) | - | 131.05 | 1.10 | 159.42 | 2.07 | 130.56 | 1.24 | 173.59 | 2.14 |
| 2015 | 11,183,220 | 82,266 | 533,398 | 3,925 | 4.8 | 8.1 | 28.5 | 56.3 | 2.1 | 0.9(අ) | - | 144.06 | 1.20 | 157.37 | 2.17 | 135.94 | 1.12 | 150.84 | 2.12 |
| 2016 (අ) | 11,838,975 | 81,312 | 558,363 | 3,835 | 4.4 | 7.5 | 27.1 | 57.0 | 3.6 | 3.9 (අ) | - | 149.80 | 1.29 | 157.87 | 2.21 | 145.60 | 1.34 | 161.16 | 2.17 |

මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාලීන

(ආ) 1952 = 100

(ඇ) 2002 = 100

(ඈ) 2006/07 = 100

(ඉ) 2003 වසරේ සිට ජාතික ගිණුම් දත්ත ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පදනම් වර්ෂය (2002) යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු උපයෝගී කොටගෙන ඇත. 2010 වසරේ සිට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පදනම් වර්ෂය (2010) යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම් වේ. ජාතික ගිණුම් ඇස්තමේන්තු 1982 සහ 1996 වසරට ශ්‍රී ලංකා මහ බැංකුව සංශෝධනය කරන ලදී.

(ඊ) 2013=100

4 සංඛ්‍යා සටහන | දළ දේශීය නිෂ්පාදනයේ ආංශික සංයුතිය (2010 ස්ථාවර මිල අනුව)

| රු. මිලියන | 2010 | 2011 | 2012 | 2013 | 2014 (අ) | 2015 (අ) | 2016 (අ) |
|---|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| සාමෘද්ධිමත්තය, වන වගාව හා ධීවර කර්මාන්තය | 544,914 | 569,954 | 592,445 | 611,676 | 639,696 | 670,106 | 641,943 |
| 1 ධාන්‍ය වගාව (වී හැර) | 10,548 | 10,593 | 12,521 | 14,307 | 13,969 | 14,982 | 13,410 |
| 2 වී වගාව | 60,086 | 70,205 | 62,289 | 65,607 | 61,019 | 76,256 | 52,649 |
| 3 ජළුවළු වගාව | 47,704 | 52,349 | 51,244 | 54,153 | 55,244 | 56,714 | 55,522 |
| 4 උක් වගාව, දුම්කොළ වගාව සහ වෙනත් බහුවාර්ෂික නොවන හෝඵ | 2,442 | 2,142 | 2,254 | 2,441 | 2,287 | 1,944 | 2,205 |
| 5 පළතුරු වගාව | 36,610 | 37,791 | 38,248 | 37,385 | 40,888 | 48,033 | 46,258 |
| 6 තෙල් සහිත පළතුරු හෝඵ වගාව (පොල්, නැඹිලි සහ ඔයිල් ෆම් වගාව) | 60,231 | 57,110 | 62,201 | 53,424 | 64,158 | 67,504 | 67,074 |
| 7 හේ වගාව | 72,208 | 71,769 | 72,100 | 74,734 | 73,936 | 71,978 | 63,893 |
| 8 වෙනත් පානීය හෝඵ වගාවන් (කෝපි, කොකෝවා අඳි.) | 1,295 | 1,287 | 1,319 | 1,321 | 1,538 | 1,259 | 1,353 |
| 9 කුළුබඩු, සුළඳ දෙන හෝඵ, බෙහෙත් සහ මාෂධීය පැලෑටි වගාව | 28,468 | 28,147 | 44,426 | 50,833 | 57,505 | 61,483 | 65,417 |
| 10 රබර් වගාව | 44,411 | 45,956 | 44,249 | 37,987 | 28,688 | 25,777 | 23,023 |
| 11 වෙනත් බහුවාර්ෂික හෝඵ වගාව | 14,496 | 14,666 | 15,167 | 14,344 | 15,402 | 16,839 | 16,473 |
| 12 සත්ව නිෂ්පාදනයන් | 27,230 | 26,359 | 29,511 | 36,599 | 47,950 | 51,811 | 55,060 |
| 13 පැල හෝ කිට්ටු සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ආධාරක කාර්යයන් | 8,533 | 8,436 | 9,105 | 9,183 | 9,767 | 10,421 | 9,936 |
| 14 වන වගාව, දැව හා වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන | 43,339 | 42,505 | 38,188 | 43,044 | 47,451 | 48,360 | 51,020 |
| 15 කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලච්ච වගාව | 77,579 | 89,575 | 97,063 | 103,879 | 105,822 | 104,245 | 104,915 |
| 16 මිරිදිය ධීවර කර්මාන්තය සහ මිරිදිය ජලච්ච වගාව | 9,737 | 11,065 | 12,560 | 12,435 | 14,072 | 12,501 | 13,734 |
| කර්මාන්ත | 1,708,867 | 1,866,947 | 2,035,600 | 2,119,080 | 2,218,711 | 2,264,673 | 2,416,276 |
| 17 පතල් හා කැණීම් කර්මාන්තය | 124,926 | 148,100 | 184,468 | 198,447 | 201,613 | 191,112 | 218,545 |
| 18 ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදනය | 433,769 | 487,943 | 507,121 | 507,127 | 513,960 | 532,936 | 519,815 |
| 19 රෙදිපිළි, නිම් ඇඳුම් සහ සම් හාණිඩ හා බුද්ධිමත් නිෂ්පාදනය | 264,905 | 238,254 | 244,496 | 264,527 | 276,800 | 282,070 | 281,481 |
| 20 ගෘහභාණිඩ හැර දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 26,318 | 31,521 | 23,472 | 25,258 | 23,139 | 26,239 | 30,311 |
| 21 කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ කටයුතු සහ දෘශ්‍ය හා ශ්‍රවණ නැටි නැවත නිෂ්පාදනය | 26,094 | 27,605 | 24,738 | 24,925 | 24,968 | 27,092 | 29,730 |
| 22 අඟුරු සහ බනිජ්ජන්ට් පිරිපහදු කිරීමේ නිෂ්පාදන | 22,281 | 35,457 | 28,858 | 27,514 | 28,723 | 29,075 | 31,245 |
| 23 රසායන ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, මාෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 69,450 | 67,644 | 75,582 | 81,982 | 82,243 | 82,303 | 85,623 |
| 24 රබර් සහ ජලාසිටික් නිෂ්පාදන | 63,257 | 75,656 | 83,307 | 82,187 | 71,909 | 76,446 | 90,119 |
| 25 ලෝහමය නොවන වෙනත් බනිජ නිෂ්පාදන | 79,267 | 86,204 | 87,090 | 81,037 | 78,671 | 74,269 | 64,520 |
| 26 ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන | 31,665 | 26,295 | 24,591 | 26,589 | 24,882 | 28,516 | 36,711 |



සංඛ්‍යා ලේඛන පරිශීෂ්ටය

රු. මිලියන

4 සංඛ්‍යා සටහන | දළ දේශීය නිෂ්පාදනයේ ආශීඝ සංයුතිය (2010 ස්ථාවර මිල අනුව)... සම්බන්ධයි

| අංශය | 2010 | 2011 | 2012 | 2013 | 2014 (අ) | 2015 (අ) | 2016 (අ) |
|---|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| 27 යන්ත්‍රෝපකරණ නිෂ්පාදන | 35,909 | 33,650 | 30,849 | 30,845 | 32,064 | 38,838 | 44,300 |
| 28 ගෘහ භාණ්ඩ නිෂ්පාදනය | 56,402 | 53,352 | 63,922 | 67,488 | 82,748 | 93,529 | 96,684 |
| 29 වෙනත් නිෂ්පාදන ක්ෂේත්‍රයන්, යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව හා සවි කිරීම | 48,660 | 34,555 | 41,962 | 44,443 | 55,993 | 68,380 | 72,922 |
| 30 විදුලිපාලක, වාහන වාහන සම්පූර්ණ නිෂ්පාදන | 68,491 | 73,927 | 75,262 | 76,789 | 80,298 | 85,067 | 92,175 |
| 31 ජලය රැස් කිරීම, පිරිසිදු කිරීම සහ බෙදා හැරීම | 9,381 | 9,846 | 10,554 | 10,975 | 11,504 | 12,005 | 12,950 |
| 32 මලාලයන කටයුතු, කසල කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය | 11,712 | 12,141 | 14,572 | 15,511 | 17,355 | 21,681 | 25,539 |
| 33 ඉදිකිරීම් ක්ෂේත්‍රය | 336,381 | 424,798 | 514,757 | 553,438 | 611,842 | 595,115 | 683,604 |
| සේවාවන් | 3,504,323 | 3,817,155 | 4,245,462 | 4,405,644 | 4,618,501 | 4,883,444 | 5,087,452 |
| 34 නෞත හා සිල්ලර වෙළඳාම | 705,778 | 788,048 | 848,686 | 859,977 | 884,094 | 929,208 | 952,652 |
| 35 මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සහ ගබඩා පහසුකම් සැපයීම | 662,153 | 745,891 | 805,391 | 849,539 | 885,506 | 929,854 | 968,421 |
| 36 තැපැල් හා කුරියර් සේවාවන් | 4,066 | 4,068 | 4,441 | 4,364 | 4,056 | 4,052 | 4,259 |
| 37 නවතැන් සැපයීම සහ ආහාරපාන සැපයීමේ සේවාවන් | 87,693 | 105,372 | 134,160 | 126,392 | 131,481 | 133,984 | 139,406 |
| 38 ඉවත්වීම් සහ රැඳවුම් විකාශනය සහ එම නිෂ්පාදන කටයුතු | 2,526 | 2,178 | 2,252 | 2,422 | 2,513 | 2,623 | 2,824 |
| 39 විදුලි සංදේශ සේවාවන් | 22,931 | 24,420 | 26,450 | 27,395 | 30,986 | 34,125 | 36,967 |
| 40 තොරතුරු තාක්ෂණ උපදේශන සේවාවන් හා ඒ ආශ්‍රීත ක්‍රියාකාරකම් | 6,194 | 7,216 | 7,972 | 9,693 | 10,579 | 12,144 | 13,011 |
| 41 මූල්‍ය සේවා ක්‍රියාකාරකම් හා අතිරේක මූල්‍ය සේවා | 274,933 | 314,678 | 364,688 | 386,009 | 420,223 | 492,642 | 553,826 |
| 42 රක්ෂණය, ප්‍රති රක්ෂණය හා විශ්‍රාම අරමුදල් | 67,830 | 67,596 | 69,026 | 70,854 | 74,978 | 81,960 | 88,962 |
| 43 නිවාස අයිතිය හා දේපල වෙළඳාම | 307,112 | 328,076 | 369,719 | 417,024 | 444,049 | 489,217 | 509,993 |
| 44 වෘත්තීමය සේවාවන් | 112,062 | 127,358 | 155,741 | 161,963 | 166,486 | 154,239 | 149,382 |
| 45 රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව, අනාවරණ සමාජ ආරක්ෂාව | 383,823 | 367,093 | 385,615 | 382,470 | 402,206 | 430,098 | 452,579 |
| 46 අධ්‍යාපනය | 138,553 | 136,172 | 167,107 | 157,477 | 173,751 | 159,758 | 171,707 |
| 47 සෞඛ්‍ය, තේවැඩිකරණ සේවාවන් සහ සමාජ සේවාවන් | 136,574 | 155,994 | 173,898 | 146,551 | 147,962 | 159,901 | 162,243 |
| 48 වෙනත් පෞද්ගලික සේවාවන් | 592,095 | 642,995 | 730,316 | 803,514 | 839,633 | 869,640 | 881,221 |
| සමස්ත එකතු කළ අගය (GVA), මූලික මිල ගණන් අනුව | 5,758,104 | 6,254,056 | 6,873,506 | 7,136,401 | 7,476,908 | 7,818,224 | 8,145,671 |
| (+) භාණ්ඩ හා සේවා මත අය කරන බදු (-) සහනධාර | 655,564 | 698,664 | 715,011 | 709,801 | 758,522 | 815,666 | 866,355 |
| දළ දේශීය නිෂ්පාදනය (GDP), වෙළඳ මිල | 6,413,668 | 6,952,720 | 7,588,517 | 7,846,202 | 8,235,429 | 8,633,890 | 9,012,026 |

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

(අ) නාවකාලික

(ආ) සංශෝධිත

5 සංඛ්‍යා සටහන | ඉතුරුම්, ආයෝජන සහ විදේශ අංශයෙහි තෝරාගත් දර්ශක

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|---------|---------|---------|---------|---------|---------|----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| ආයෝජන (අ) | | | | | | | | | | | | | | | | | |
| ඉතුරුම් (අ) | 352,632 | 309,684 | 334,804 | 388,757 | 528,016 | 658,019 | 822,240 | 1,000,320 | 1,215,248 | 1,181,449 | 1,946,707 | 2,408,573 | 3,410,511 | 3,189,326 | 3,347,638 | 3,114,674 | 3,723,875 |
| ඉතුරුම් (අ) (අ) | 269,986 | 285,988 | 309,007 | 374,601 | 459,520 | 583,473 | 656,301 | 834,928 | 784,278 | 1,148,305 | 1,825,232 | 1,897,484 | 2,908,642 | 2,865,365 | 3,081,142 | 2,850,554 | 3,427,104 |
| ඉතුරුම් - ආයෝජන පරතරය (අ) | -82,646 | -23,696 | -25,797 | -14,156 | -68,496 | -74,546 | -165,939 | -165,392 | -430,970 | -33,144 | -121,475 | -511,089 | -501,869 | -323,961 | -266,496 | -264,121 | -296,771 |
| ද. ශ්‍රේ. නි. % | 28.0 | 22.0 | 21.2 | 21.3 | 25.3 | 26.8 | 28.0 | 28.0 | 27.6 | 24.4 | 30.4 | 33.4 | 39.1 | 33.2 | 32.3 | 28.4 | 31.5 |
| ඉතුරුම් (අ) (අ) | 21.5 | 20.3 | 19.5 | 20.6 | 22.0 | 23.8 | 22.3 | 23.3 | 17.8 | 23.7 | 28.5 | 26.3 | 33.3 | 29.9 | 29.7 | 26.0 | 28.9 |
| ඉතුරුම් - ආයෝජන පරතරය (අ) | -6.6 | -1.7 | -1.6 | -0.8 | -3.3 | -3.0 | -5.6 | -4.6 | -9.8 | -0.7 | -1.9 | -7.1 | -5.7 | -3.4 | -2.6 | -2.4 | -2.5 |
| ආයෝජන | 5,522 | 4,817 | 4,699 | 5,133 | 5,759 | 6,347 | 6,883 | 7,640 | 8,111 | 7,085 | 8,626 | 10,559 | 9,774 | 10,394 | 11,130 | 10,546 | 10,310 |
| ආයෝජන | 7,320 | 5,974 | 6,106 | 6,672 | 8,000 | 8,863 | 10,253 | 11,297 | 14,091 | 10,207 | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,935 | 19,400 |
| වෙළඳ ශේෂය | -1,798 | -1,158 | -1,407 | -1,539 | -2,241 | -2,518 | -3,368 | -3,657 | -5,981 | -3,122 | -4,825 | -9,710 | -9,417 | -7,609 | -8,287 | -8,388 | -9,090 |
| ද. ශ්‍රේ. නි. % (අ) | -10.7 | -7.3 | -8.5 | -8.1 | -10.9 | -10.3 | -11.9 | -11.3 | -14.7 | -7.4 | -8.5 | -14.9 | -13.8 | -10.2 | -10.4 | -10.4 | -11.2 |
| ආයෝජන | 6,475 | 5,880 | 5,967 | 6,557 | 7,300 | 7,892 | 8,517 | 9,419 | 10,114 | 8,972 | 11,092 | 13,644 | 13,562 | 15,079 | 16,735 | 16,943 | 17,448 |
| ආයෝජන | 8,235 | 6,862 | 7,079 | 6,648 | 9,123 | 10,072 | 11,627 | 12,776 | 15,687 | 11,704 | 15,210 | 22,256 | 21,678 | 21,508 | 23,142 | 23,006 | 23,659 |
| ආයෝජන සහ ආනයන | 14,710 | 12,741 | 13,046 | 13,205 | 16,423 | 17,964 | 20,144 | 22,195 | 25,801 | 20,676 | 26,301 | 35,899 | 35,239 | 36,587 | 39,877 | 39,949 | 41,107 |
| විදේශ ප්‍රේෂණ | 1,160 | 1,155 | 1,287 | 1,414 | 1,564 | 1,918 | 2,161 | 2,502 | 2,918 | 3,330 | 4,116 | 5,145 | 5,985 | 6,407 | 7,018 | 6,980 | 7,242 |
| සංචාරක කර්මාන්තයේ ඉපයීම් | 252 | 213 | 363 | 454 | 408 | 429 | 410 | 385 | 342 | 350 | 576 | 830 | 1,039 | 1,715 | 2,431 | 2,981 | 3,518 |
| පරිගණක සහ තොරතුරු තාක්ෂණ සේවාවන්වල ඉපයීම් | 66 | 50 | 65 | 72 | 82 | 82 | 98 | 110 | 230 | 245 | 265 | 355 | 564 | 604 | 628 | 677 | 724 |
| ජංගම දුරකථන සේවය | -1,066 | -215 | -237 | -71 | -648 | -650 | -1,499 | -1,402 | -3,886 | -214 | -1,075 | -4,615 | -3,982 | -2,541 | -1,988 | -1,883 | -1,942 |
| ද. ශ්‍රේ. නි. % (අ) | -6.4 | -1.4 | -1.4 | -0.4 | -3.1 | -2.7 | -5.3 | -4.3 | -9.5 | -0.5 | -1.9 | -7.1 | -5.8 | -3.4 | -2.5 | -2.3 | -2.4 |
| විදේශ පාත්‍ර ආයෝජන (ණය ඇතුළත්) | 175 | 82 | 197 | 229 | 223 | 272 | 604 | 734 | 889 | 601 | 516 | 1,066 | 1,382 | 1,438 | 1,635 | 1,160 | 1,079 |
| ලපා ඒම | 175 | 82 | 192 | 199 | 193 | 272 | 480 | 603 | 752 | 404 | 478 | 956 | 941 | 933 | 894 | 680 | 898 |
| ලපා යාම | 2 | - | 11 | 27 | 42 | 38 | 29 | 55 | 62 | 20 | 43 | 60 | 64 | 65 | 67 | 53 | 237 |
| ණය සහ අනෙකුත් | 2 | 0 | 16 | 58 | 72 | 38 | 153 | 186 | 198 | 217 | 81 | 170 | 505 | 571 | 808 | 533 | 418 |
| විවිධ ආයෝජන | -45 | -11 | 25 | 2 | 7 | 60 | 51 | 101 | 60 | -6 | -230 | -171 | 2,126 | 2,068 | 2,065 | 686 | 993 |
| ලපා ඒම | 19 | 24 | 78 | 145 | 95 | 276 | 355 | 423 | 548 | 375 | 819 | 452 | 2,116 | 2,068 | 2,065 | 686 | 993 |
| ලපා යාම | 64 | 35 | 53 | 143 | 89 | 215 | 304 | 322 | 488 | 381 | 1,049 | 623 | -10.0 | 0.0 | -0.2 | ... | ... |
| මුළු සංචිත | 2,131 | 2,238 | 2,495 | 3,218 | 3,439 | 4,201 | 4,005 | 4,956 | 3,640 | 7,030 | 8,621 | 7,991 | 8,586 | 8,574 | 9,884 | 9,337 | 8,433 |
| නිල සංචිත(ල) | 1,049 | 1,338 | 1,700 | 2,329 | 2,196 | 2,735 | 2,837 | 3,508 | 2,402 | 5,357 | 7,197 | 6,749 | 7,106 | 7,495 | 8,208 | 7,304 | 6,019 |
| මුළු විදේශ ණය | 9,031 | 8,372 | 9,333 | 10,735 | 11,346 | 11,354 | 11,981 | 13,990 | 15,107 | 18,662 | 21,438 | 32,748 | 37,098 | 39,905 | 42,989 | 44,839 | 46,586 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ.
 (අ) නාවකාලීන
 (ආ) 2010 වසරේ සිට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පදනම් වර්ෂය (2010) පටන් නිකුත් කරන ලද දෑයකි ඇස්තමේන්තු ලබාදෙන අතර.
 (ඇ) ජාතික ඉතුරුම්
 සටහන : 2012 සිට, පරිගනක සේවා සහ විවිධ ආයෝජන දත්ත BPM 6 සංස්කරණයට අනුව නිරූපණය වේ.



6 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය මූල්‍ය කටයුතු

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(අ) |
|--|---------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| 1. ආදායම් සහ ප්‍රදාන | 145,286 | 216,427 | 239,796 | 268,967 | 284,421 | 320,154 | 412,387 | 507,901 | 595,559 | 686,483 | 725,566 | 834,188 | 983,003 | 1,067,533 | 1,153,306 | 1,204,621 | 1,460,892 | 1,693,557 |
| 1.1 මුළු ආදායම | 136,258 | 211,282 | 234,296 | 261,888 | 276,465 | 311,473 | 379,747 | 477,833 | 565,051 | 655,260 | 699,644 | 817,279 | 967,862 | 1,051,462 | 1,137,447 | 1,195,206 | 1,454,878 | 1,686,061 |
| බදු | 118,543 | 182,392 | 205,840 | 221,838 | 231,597 | 281,552 | 336,828 | 428,378 | 508,947 | 585,621 | 618,933 | 724,747 | 845,697 | 908,915 | 1,005,895 | 1,050,362 | 1,355,779 | 1,463,689 |
| බදු නොවන | 17,715 | 28,890 | 28,456 | 40,050 | 44,868 | 29,921 | 42,919 | 49,455 | 56,104 | 69,639 | 80,711 | 92,532 | 122,165 | 142,547 | 131,552 | 144,844 | 99,099 | 222,372 |
| 1.2 ප්‍රදාන | 9,028 | 5,145 | 5,500 | 7,079 | 7,956 | 8,681 | 32,640 | 30,068 | 30,508 | 31,222 | 25,922 | 16,909 | 15,141 | 16,071 | 15,859 | 9,415 | 6,014 | 7,496 |
| 2. වියදම සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම | 203,484 | 335,822 | 386,517 | 402,989 | 417,673 | 476,906 | 584,783 | 713,647 | 841,604 | 996,126 | 1,201,928 | 1,280,206 | 1,433,182 | 1,556,497 | 1,669,396 | 1,795,866 | 2,290,394 | 2,333,883 |
| 2.1 පුනරාවර්තන | 154,159 | 254,279 | 303,361 | 330,847 | 334,694 | 389,679 | 443,350 | 547,960 | 622,758 | 743,710 | 879,575 | 937,094 | 1,024,906 | 1,131,021 | 1,205,180 | 1,322,899 | 1,701,657 | 1,757,782 |
| 2.2 ප්‍රාග්ධන සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම | 49,325 | 81,543 | 83,156 | 72,142 | 82,979 | 87,227 | 141,433 | 165,687 | 218,846 | 252,416 | 322,352 | 343,112 | 408,276 | 425,476 | 464,216 | 472,967 | 588,737 | 576,101 |
| එයින් : රාජ්‍ය ආයෝජන | 52,810 | 80,955 | 82,491 | 72,177 | 87,409 | 97,631 | 148,582 | 177,443 | 229,273 | 263,859 | 330,448 | 356,519 | 422,300 | 443,973 | 481,204 | 486,610 | 602,768 | 594,013 |
| 3. වර්තන ශික්ෂුණී අතිරේක (+) හිඟය (-) | -17,901 | -42,997 | -69,065 | -68,960 | -58,229 | -78,206 | -63,603 | -70,127 | -57,707 | -88,450 | -179,931 | -119,815 | -57,043 | -79,560 | -67,733 | -127,693 | -246,779 | -71,721 |
| 4. අයවැය හිඟය | -58,198 | -119,396 | -146,722 | -134,022 | -133,251 | -156,752 | -172,396 | -205,745 | -246,045 | -309,644 | -476,361 | -446,017 | -450,180 | -488,964 | -516,089 | -591,244 | -829,502 | -640,326 |
| 5. අයවැය හිඟය මූලාශ්‍රය | 58,198 | 119,396 | 146,722 | 134,022 | 133,251 | 156,752 | 172,396 | 205,745 | 246,045 | 309,644 | 476,361 | 446,017 | 450,180 | 488,964 | 516,089 | 591,244 | 829,502 | 640,326 |
| 5.1. මුළු විදේශීය මූල්‍යනාම (ශුද්ධ) | 21,224 | 495 | 14,538 | 1,979 | 43,117 | 37,071 | 47,773 | 41,941 | 63,748 | 12,933 | 83,885 | 194,912 | 193,888 | 212,799 | 88,422 | 315,564 | 369,257 | 429,130 |
| දළ ණය ගැනීම | 29,701 | 23,777 | 42,459 | 39,036 | 77,542 | 70,112 | 69,133 | 87,930 | 127,863 | 67,730 | 194,171 | 270,004 | 287,060 | 365,698 | 183,317 | 422,543 | 556,370 | 574,249 |
| ණය ආපසු ගෙවීම් | -8,477 | -23,282 | -27,921 | -37,057 | -34,425 | -33,041 | -21,360 | -45,989 | -64,115 | -54,797 | -110,286 | -75,092 | -93,172 | -152,199 | -94,896 | -106,979 | -187,113 | -145,119 |
| 5.2. මුළු දේශීය මූල්‍යනාම (ශුද්ධ) | 33,972 | 118,501 | 123,595 | 126,351 | 79,910 | 117,243 | 123,604 | 163,805 | 182,297 | 296,711 | 392,476 | 251,104 | 256,291 | 276,165 | 427,668 | 275,680 | 460,245 | 211,196 |
| බැංකු නොවන මූල්‍යනාම (ශුද්ධ) | 26,359 | 58,797 | 74,294 | 132,003 | 100,735 | 69,274 | 93,109 | 83,797 | 111,308 | 114,437 | 185,247 | 193,891 | 44,171 | 192,880 | 256,942 | 192,812 | 196,737 | 398,575 |
| දළ ණය ගැනීම | 140,041 | 118,568 | 262,789 | 285,818 | 217,014 | 217,014 | 296,456 | 331,333 | 363,473 | 373,157 | 586,543 | 583,563 | 484,065 | 639,255 | 862,081 | 652,970 | 817,741 | 995,004 |
| ණය ආපසු ගෙවීම් | -81,244 | -44,074 | -44,074 | -130,786 | -185,083 | -147,740 | -203,347 | -247,536 | -252,165 | -258,720 | -401,296 | -389,672 | -439,894 | -446,375 | -605,139 | -460,158 | -621,004 | -596,429 |
| විදේශයෙන් පසු භාණ්ඩාගාර බිඳපත් සහ බැඳුම්කර (ශුද්ධ) | - | - | - | - | - | - | - | - | 37,160 | -17,578 | 146,922 | 48,875 | 25,068 | 18,359 | 140,148 | 20,971 | 222,967 | -120,516 |
| බැංකු මූල්‍යනාම (ශුද්ධ) | 7,065 | 56,528 | 48,554 | -4,836 | -20,905 | 43,289 | 26,195 | 80,008 | 15,769 | 195,233 | 49,027 | -1,892 | 191,850 | 64,926 | 30,578 | 61,897 | 41,541 | -66,863 |
| අනෙකුත් ණය ගැනීම් (ශුද්ධ) | 548 | 3,175 | 747 | -816 | 80 | 4,680 | 4,300 | - | 18,060 | 4,619 | 11,280 | 10,230 | -4,798 | - | - | - | - | - |
| 5.3 පෞද්ගලීකරණ ලැබීම | 3,001 | 401 | 8,589 | 5,693 | 10,223 | 2,437 | 1,020 | - | - | - | - | - | - | - | - | - | - | - |

මූලාශ්‍ර : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 (අ) නාවකාලික
 (ආ) සංශෝධිත

7 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය මූල්‍ය කටයුතු

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(ආ) |
|---|------|------|-------|------|------|------|------|------|------|------|------|------|------|------|------|------|---------|---------|
| 1. ආදායම් සහ ප්‍රදාන | 21.8 | 17.2 | 17.0 | 17.0 | 15.6 | 15.3 | 16.8 | 17.3 | 16.6 | 15.6 | 15.0 | 13.0 | 13.6 | 12.2 | 12.0 | 11.6 | 13.3 | 14.3 |
| 1.1 මුළු ආදායම් | 20.4 | 16.8 | 16.6 | 16.6 | 15.2 | 14.9 | 15.5 | 16.3 | 15.8 | 14.9 | 14.5 | 12.7 | 13.4 | 12.0 | 11.9 | 11.5 | 13.3 | 14.2 |
| බදු | 17.8 | 14.5 | 14.6 | 14.0 | 12.7 | 13.5 | 13.7 | 14.6 | 14.2 | 13.3 | 12.8 | 11.3 | 11.7 | 10.4 | 10.5 | 10.1 | 12.4 | 12.4 |
| බදු නොවන | 2.7 | 2.3 | 2.0 | 2.5 | 2.5 | 1.4 | 1.7 | 1.7 | 1.6 | 1.6 | 1.7 | 1.4 | 1.7 | 1.6 | 1.4 | 1.4 | 0.9 | 1.9 |
| 1.2 ප්‍රදාන | 1.4 | 0.4 | 0.4 | 0.4 | 0.4 | 0.4 | 1.3 | 1.0 | 0.9 | 0.7 | 0.5 | 0.3 | 0.2 | 0.2 | 0.2 | 0.1 | 0.1 | 0.1 |
| 2. වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම | 30.5 | 26.7 | 27.5 | 25.4 | 22.9 | 22.8 | 23.8 | 24.3 | 23.5 | 22.6 | 24.9 | 20.0 | 19.9 | 17.8 | 17.4 | 17.3 | 20.9 | 19.7 |
| 2.1 පුනරාවර්තන | 23.1 | 20.2 | 21.6 | 20.9 | 18.4 | 18.6 | 18.1 | 18.6 | 17.4 | 16.9 | 18.2 | 14.6 | 14.2 | 13.0 | 12.6 | 12.8 | 15.5 | 14.8 |
| 2.2 ප්‍රාග්ධන සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම | 7.4 | 6.5 | 5.9 | 4.6 | 4.6 | 4.2 | 5.8 | 5.6 | 6.1 | 5.7 | 6.7 | 5.3 | 5.7 | 4.9 | 4.8 | 4.6 | 5.4 | 4.9 |
| එයින් : රාජ්‍ය ආයෝජන | 7.9 | 6.4 | 5.9 | 4.6 | 4.8 | 4.7 | 6.1 | 6.0 | 6.4 | 6.0 | 6.8 | 5.6 | 5.8 | 5.1 | 5.0 | 4.7 | 5.5 | 5.0 |
| 3. වර්තන ගිණුම් අතිරික්තය (+) හිඟය (-) | -2.7 | -3.4 | -4.9 | -4.3 | -3.2 | -3.7 | -2.6 | -2.4 | -1.6 | -2.0 | -3.7 | -1.9 | -0.8 | -0.9 | -0.7 | -1.2 | -2.3 | -0.6 |
| 4. අයවැය හිඟය | -8.7 | -9.5 | -10.4 | -8.5 | -7.3 | -7.5 | -7.0 | -7.0 | -6.9 | -7.0 | -9.9 | -7.0 | -6.2 | -5.6 | -5.4 | -5.7 | -7.6 | -5.4 |
| 5. අයවැය හිඟය මූලාශ්‍රය | 8.7 | 9.5 | 10.4 | 8.5 | 7.3 | 7.5 | 7.0 | 7.0 | 6.9 | 7.0 | 9.9 | 7.0 | 6.2 | 5.6 | 5.4 | 5.7 | 7.6 | 5.4 |
| 5.1. මුළු විදේශීය මූල්‍යනය (ශුද්ධ) | 3.2 | ... | 1.0 | 0.1 | 2.4 | 1.8 | 1.9 | 1.4 | 1.8 | 0.3 | 1.7 | 3.0 | 2.7 | 2.4 | 0.9 | 3.0 | 3.4 | 3.6 |
| දළ ණය ගැනීම් | 4.4 | 1.9 | 3.0 | 2.5 | 4.3 | 3.4 | 2.8 | 3.0 | 3.6 | 1.5 | 4.0 | 4.2 | 4.0 | 4.2 | 1.9 | 4.1 | 5.1 | 4.9 |
| ණය ආපසු ගෙවීම් | -1.3 | -1.9 | -2.0 | -2.3 | -1.9 | -1.6 | -0.9 | -1.6 | -1.8 | -1.2 | -2.3 | -1.2 | -1.3 | -1.8 | -1.0 | -1.0 | -1.7 | -1.2 |
| 5.2. මුළු දේශීය මූල්‍යනය (ශුද්ධ) | 5.1 | 9.4 | 8.8 | 8.0 | 4.4 | 5.6 | 5.0 | 5.6 | 5.1 | 6.7 | 8.1 | 3.9 | 3.6 | 3.2 | 4.5 | 2.7 | 4.2 | 1.8 |
| බැංකු නොවන මූල්‍යනය (ශුද්ධ) | 3.9 | 4.7 | 5.3 | 8.3 | 5.5 | 3.3 | 3.8 | 2.9 | 3.1 | 2.6 | 3.8 | 3.0 | 0.6 | 2.2 | 2.7 | 1.9 | 1.8 | 3.4 |
| විදේශයෙන් සතු හාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර (ශුද්ධ) | - | - | - | - | - | - | - | - | 1.0 | -0.4 | 3.0 | 0.8 | 0.3 | 0.2 | 1.5 | 0.2 | 2.0 | -1.0 |
| බැංකු මූල්‍යනය (ශුද්ධ) | 1.1 | 4.5 | 3.4 | -0.3 | -1.1 | 2.1 | 1.1 | 2.7 | 0.4 | 4.4 | 1.0 | 0.0 | 2.7 | 0.7 | 0.3 | 0.6 | 0.4 | -0.6 |
| අනෙකුත් ණය ගැනීම් (ශුද්ධ) | 0.1 | 0.3 | 0.1 | -0.1 | ... | 0.2 | 0.2 | - | 0.5 | 0.1 | 0.2 | 0.2 | -0.1 | - | - | - | - | - |
| 5.3. පෞද්ගලීකරණ ලැබීම් | 0.4 | 0.03 | 0.6 | 0.4 | 0.6 | 0.1 | ... | - | - | - | - | - | - | - | - | - | - | - |

මූලාශ්‍ර : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, විදුලිසංදේශ නිසාලන කොමිෂන් සභාව, හාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව.

***සැලකිය යුතු නොවේ.
(ආ) නාවකාලීන
(ඇ) සංශෝධිත
සටහන : 2010 වසරේ සිට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පදනම් වර්ෂය (2010) යටතේ නිකුත් කරන ලද ද.දෙ.නී ඇස්තමේන්තු උපයෝගී කොටගෙන ඇත.



රු. මිලියන

8 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය ආදායම

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අ) |
|-------------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|------------------|------------------|------------------|------------------|
| 1. බදු ආදායම | 118,543 | 182,392 | 205,840 | 221,839 | 231,597 | 281,552 | 336,828 | 428,378 | 508,947 | 585,621 | 618,933 | 724,748 | 845,697 | 908,915 | 1,005,895 | 1,050,362 | 1,355,779 | 1,463,689 |
| අදායම් බදු | 17,161 | 27,457 | 34,636 | 37,437 | 39,398 | 41,372 | 52,535 | 79,693 | 107,169 | 126,541 | 139,558 | 135,624 | 157,310 | 172,594 | 205,666 | 198,115 | 262,583 | 258,857 |
| පුද්ගල සහ සාමූහික ආදායම් බදු | 17,161 | 27,457 | 31,903 | 26,338 | 25,118 | 26,046 | 32,139 | 50,175 | 59,659 | 68,235 | 72,162 | 78,914 | 97,814 | 98,124 | 121,136 | 122,343 | 193,531 | 182,493 |
| සාමූහික සහ සාමූහික නොවන | 15,004 | 22,935 | 21,969 | 21,190 | 20,266 | 19,791 | 26,478 | 42,710 | 48,409 | 53,901 | 57,716 | 62,646 | 83,016 | 83,360 | 102,578 | 100,046 | 167,325 | 154,324 |
| උපයන විට ගෙවීම් | 2,157 | 4,522 | 9,934 | 5,148 | 4,852 | 6,255 | 5,661 | 7,465 | 11,250 | 14,334 | 14,446 | 16,268 | 14,798 | 14,764 | 18,558 | 22,297 | 26,206 | 28,169 |
| ආර්ථික සේවා ගාස්තු | - | - | - | - | - | 4,052 | 8,067 | 8,853 | 12,203 | 14,476 | 14,207 | 18,048 | 21,335 | 14,864 | 6,596 | 6,155 | 6,148 | 20,458 |
| වෙළඳ ආදායම මත බදු | - | - | 2,733 | 11,099 | 14,280 | 11,274 | 12,329 | 20,665 | 35,307 | 43,830 | 53,188 | 38,662 | 38,160 | 59,606 | 77,934 | 69,617 | 62,904 | 55,906 |
| එකතු කළ අගය මත බදු (අ) | 36,429 | 43,893 | 45,901 | 66,692 | 97,230 | 120,382 | 138,660 | 164,555 | 187,452 | 203,646 | 171,510 | 219,990 | 225,858 | 229,604 | 250,757 | 275,350 | 219,700 | 283,470 |
| දේශීය (ශුද්ධ) | 16,980 | 25,021 | 26,940 | 34,320 | 50,949 | 55,523 | 65,300 | 71,877 | 85,490 | 102,815 | 103,891 | 120,412 | 104,897 | 109,370 | 124,440 | 140,084 | 130,527 | 168,134 |
| සේවා | 7,074 | 14,413 | 15,157 | 18,644 | 41,326 | 42,688 | 45,951 | 49,613 | 62,920 | 79,116 | 75,652 | 88,694 | 71,447 | 69,680 | 80,716 | 93,630 | 87,242 | 132,721 |
| නිෂ්පාදන | 9,906 | 10,608 | 11,782 | 15,677 | 9,624 | 12,835 | 19,349 | 22,265 | 22,570 | 23,699 | 28,239 | 31,718 | 33,450 | 39,828 | 43,724 | 46,454 | 43,285 | 35,413 |
| ආනයන (ශුද්ධ) | 19,449 | 18,872 | 18,961 | 32,372 | 46,281 | 64,859 | 73,360 | 92,678 | 101,962 | 100,831 | 67,619 | 99,578 | 120,961 | 120,234 | 126,317 | 135,266 | 89,173 | 115,336 |
| ජාතික ආරක්ෂක බදු (අ) | 14,408 | 33,539 | 43,065 | 28,859 | 79 | 240 | 35 | - | - | - | - | - | - | - | - | - | - | - |
| නිෂ්පාදන බදු | 19,436 | 42,655 | 44,978 | 52,114 | 50,972 | 65,790 | 76,978 | 93,529 | 96,675 | 100,971 | 97,604 | 129,864 | 204,822 | 223,960 | 250,700 | 256,690 | 497,623 | 454,952 |
| මත්පැන් | 6,298 | 9,532 | 9,795 | 10,235 | 10,735 | 13,512 | 16,285 | 20,661 | 23,723 | 27,434 | 28,525 | 36,654 | 55,286 | 60,086 | 66,008 | 69,100 | 105,234 | 120,238 |
| දුම්පැට්/දුම්කොළ | 8,788 | 19,269 | 19,475 | 20,579 | 20,055 | 23,457 | 26,992 | 30,067 | 31,437 | 37,288 | 37,602 | 40,675 | 49,623 | 53,563 | 58,567 | 57,240 | 80,015 | 88,792 |
| බනිජ තෙල් | - | 10,700 | 12,948 | 16,708 | 13,251 | 14,817 | 17,041 | 18,234 | 19,124 | 18,977 | 23,018 | 28,038 | 22,470 | 28,466 | 27,131 | 28,732 | 45,092 | 55,719 |
| මෝටර් රථ | - | 2,599 | 2,202 | 4,261 | 6,405 | 12,674 | 14,220 | 21,671 | 17,415 | 11,067 | 3,192 | 21,199 | 71,646 | 78,509 | 96,478 | 98,531 | 263,470 | 186,499 |
| අනෙකුත් | 4,350 | 555 | 558 | 332 | 526 | 1,330 | 2,440 | 2,896 | 4,976 | 6,205 | 5,268 | 3,298 | 5,798 | 3,336 | 2,516 | 3,087 | 3,812 | 3,704 |
| මුද්දර බදු (අ) | - | 8,564 | 8,415 | 2,331 | 69 | 51 | 9 | 1,516 | 4,026 | 3,751 | 3,328 | 4,439 | - | - | - | - | - | - |
| වරාය ගුවන්ගොඩවෙහි සංවර්ධන බදු | - | - | - | 3,497 | 5,483 | 7,340 | 10,969 | 21,126 | 26,700 | 31,017 | 36,286 | 49,632 | 66,028 | 70,111 | 61,987 | 68,646 | 58,644 | 88,823 |
| හර බදු (ඉ) | - | - | 1,119 | 1,315 | 3,611 | 4,489 | 5,700 | 6,255 | 7,187 | 8,410 | 8,036 | 10,843 | 4,232 | - | - | - | - | - |
| ආනයන කීරු බදු | 24,365 | 23,970 | 26,356 | 28,345 | 34,184 | 41,096 | 45,391 | 52,657 | 56,017 | 63,842 | 79,560 | 64,165 | 79,811 | 80,155 | 83,123 | 81,108 | 132,189 | 156,487 |
| සෙස් බදු | - | - | - | - | - | - | 4,444 | 5,872 | 17,157 | 24,472 | 28,520 | 29,752 | 29,662 | 32,741 | 36,091 | 38,707 | 46,289 | 61,730 |
| විශේෂ වෙළඳ ගාණිඨ බදු | - | - | - | - | - | - | - | - | - | 14,603 | 18,965 | 10,173 | 15,622 | 33,666 | 46,705 | 47,953 | 52,276 | 55,825 |

8 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රාජ්‍ය ආදායම.... සම්බන්ධයි

රු. මිලියන

| අවිනමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 (අ) |
|--------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|------------------|------------------|------------------|------------------|------------------|
| ජාතික ගොඩනැගීමේ බදු (ආ) | - | - | - | - | - | - | - | - | - | - | 27,205 | 46,022 | 35,667 | 38,736 | 40,937 | 44,583 | 45,004 | 57,424 |
| දේශීය ආනයන | - | - | - | - | - | - | - | - | - | - | 11,594 | 19,310 | 19,040 | 23,076 | 25,243 | 28,494 | 28,044 | 39,029 |
| විදේශ සංදේශ බදු (උ) | - | - | - | - | - | - | - | - | - | - | 15,611 | 26,712 | 16,627 | 15,660 | 15,694 | 16,089 | 16,960 | 18,395 |
| බලපත්‍ර සහ අනෙකුත් බදු | 6,744 | 606 | 1,371 | 1,249 | 572 | 792 | 2,108 | 3,175 | 6,563 | 8,367 | 8,361 | 15,376 | 8,035 | 5,058 | 5,485 | 7,858 | 8,113 | 10,145 |
| 2. බදු නොවන ආදායම | 17,715 | 28,890 | 28,456 | 40,050 | 44,868 | 29,921 | 42,919 | 49,455 | 56,104 | 69,639 | 80,712 | 92,532 | 122,165 | 142,547 | 131,552 | 144,844 | 99,099 | 222,372 |
| බදුකුලී | 217 | 1,325 | 630 | 620 | 607 | 1,163 | 1,155 | 1,294 | 1,709 | 2,050 | 1,425 | 2,048 | 3,580 | 2,197 | 2,331 | 5,669 | 2,823 | 10,980 |
| පොලී | 6,946 | 7,304 | 7,626 | 13,232 | 7,963 | 8,673 | 8,642 | 10,320 | 9,242 | 9,305 | 9,043 | 8,017 | 9,847 | 9,489 | 9,664 | 7,978 | 4,498 | 4,826 |
| ලාභ හා ලාභාංශ | 4,368 | 6,305 | 3,507 | 3,055 | 5,380 | 4,357 | 5,929 | 7,451 | 7,682 | 7,365 | 11,982 | 31,301 | 34,351 | 46,761 | 35,169 | 46,814 | 29,798 | 108,160 |
| විකුණුම් හා ගාස්තු | 2,336 | 6,177 | 8,189 | 4,477 | 11,806 | 9,207 | 16,196 | 22,249 | 18,437 | 32,260 | 25,387 | 22,925 | 37,292 | 26,019 | 40,720 | 38,492 | 44,632 | 72,606 |
| සමාජ ආරක්ෂක දායක මුදල් | 825 | 3,620 | 2,667 | 2,930 | 3,037 | 3,444 | 4,910 | 6,470 | 8,777 | 9,791 | 11,165 | 11,120 | 12,628 | 11,738 | 15,145 | 14,919 | 15,213 | 18,046 |
| මහ බැංකු ලාභ පැවරුම් | 1,200 | 3,200 | 5,000 | 10,000 | 10,000 | 1,000 | 5,000 | - | 4,000 | 8,000 | 20,000 | 15,000 | 22,000 | 43,000 | 26,350 | 11,500 | - | 5,000 |
| අනෙකුත් | 1,822 | 959 | 838 | 5,736 | 6,075 | 2,077 | 1,087 | 1,671 | 6,257 | 868 | 1,710 | 2,122 | 2,468 | 3,343 | 2,173 | 19,472 | 2,135 | 2,754 |
| 3. මුළු ආදායම | 136,258 | 211,282 | 234,296 | 261,888 | 276,465 | 311,473 | 379,747 | 477,833 | 565,051 | 655,259 | 699,644 | 817,279 | 967,862 | 1,051,462 | 1,137,447 | 1,195,206 | 1,454,878 | 1,686,061 |

මූලාශ්‍ර : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේදු දෙපාර්තමේන්තුව, පුරාබදු දෙපාර්තමේන්තුව, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූලාශ්‍ර ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාරික

(ආ) 2002 අගෝස්තු 1 වැනි දා සිට හදුන්වා දුන් එකතු කළ අගය මත බදුද එදින සිට ක්‍රියාත්මක විය. 1998 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අය කෙරෙන බදුදැකී, එයට පෙර රජයේ ව්‍යාපාර පිරිවැටුම් බදු මගින් ලැබුණු ආදායම නියෝජනය වේ.

(ඇ) එකතු කළ අගය මත බදුද හදුන්වා දීමත් සමඟ, 2002 අප්‍රේල් සිට ජාතික ආරක්ෂක බදුද අභ්‍යන්තර කරන ලදී.

(ඈ) 2011 දී පළාත් සභා සමඟ ආදායම් බෙදා ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමත් සමඟ, මුද්දර බදු ආදායම් සියයට සියයක්ම පළාත් සභා වලට පවරනු ලැබේ. 2011 දී පළාත් සභා විසින් එකතු කරනු ලැබූ පළාත් පිරිවැටුම් බදුද අභ්‍යන්තර කරන ලදී.

(ඉ) 2011 අප්‍රේල් සිට ක්‍රියාත්මක වන පරිදි හර බදුද ඉවත් කර ඇත.

(ඊ) 2011 සිට දක්වන දත්ත ජාතික ගොඩනැගීමේ බදු ආදායමේ බදු ආදායම ලෙස දක්වා ඇත්තේ විදේශ සංදේශ අගය යටතේ අය කරනු ලැබූ එකතු කළ අගය මත බදුද, ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදුද, පරිසර සංරක්ෂණ බදුද සහ දුරකතන ග්‍රාහක බදුද යන බදු සඳහා සංයුක්ත බදුදක් ලෙස හඳුන්වා දෙන ලද විදේශ බදු ආදායම වේ.



9 සංඛ්‍යා සටහන | ආර්ථික වර්ගීකරණයට අනුව රජයේ වියදම සහ ආපසු ගෙවීම් අඩු කල පසු ණය දීම

| | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| 1 වර්ග වියදම් | 254,279 | 303,361 | 330,849 | 334,692 | 389,679 | 443,351 | 547,959 | 622,788 | 743,711 | 879,575 | 937,094 | 1,024,906 | 1,131,023 | 1,205,180 | 1,322,899 | 1,701,657 | 1,757,782 |
| 1.1 භාණ්ඩ හා සේවා මත වියදම් | 130,765 | 143,747 | 139,894 | 138,659 | 164,530 | 194,861 | 253,025 | 292,632 | 360,328 | 379,731 | 388,286 | 451,605 | 487,833 | 512,624 | 568,829 | 746,011 | 722,054 |
| වැටුප් හා වෙනත් | 68,544 | 78,056 | 88,806 | 91,783 | 106,187 | 138,604 | 175,031 | 214,160 | 239,078 | 271,229 | 300,558 | 319,601 | 347,747 | 393,228 | 440,982 | 561,730 | 570,761 |
| මධ්‍යම රජය | 18,506 | 22,618 | 24,383 | 26,285 | 30,246 | 44,950 | 54,544 | 61,799 | 65,315 | 71,859 | 75,817 | 83,072 | 95,965 | 113,223 | 133,584 | 172,491 | 184,856 |
| පළාත් සභා | 21,401 | 25,125 | 29,213 | 29,237 | 34,455 | 44,620 | 61,453 | 69,366 | 73,791 | 74,634 | 81,887 | 90,818 | 88,217 | 105,034 | 121,789 | 150,796 | 143,740 |
| ආරක්ෂක | 28,636 | 30,313 | 25,748 | 26,604 | 30,850 | 38,040 | 44,960 | 60,185 | 73,509 | 94,189 | 110,335 | 112,703 | 126,950 | 134,295 | 141,138 | 176,810 | 180,829 |
| පොද්ගල හා මහජන ආරක්ෂාව | 9,462 | 9,657 | 9,657 | 9,657 | 10,636 | 10,993 | 14,074 | 22,810 | 26,463 | 30,547 | 32,519 | 33,008 | 36,615 | 40,677 | 44,471 | 61,633 | 61,336 |
| අනෙකුත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම | 62,221 | 65,691 | 51,088 | 46,877 | 58,343 | 56,257 | 77,994 | 78,472 | 121,250 | 108,502 | 87,728 | 132,004 | 140,086 | 119,396 | 162,652 | 224,984 | 151,293 |
| මධ්‍යම රජය | 18,265 | 26,434 | 20,784 | 19,993 | 24,941 | 21,466 | 29,012 | 25,725 | 46,950 | 42,970 | 38,618 | 71,741 | 92,738 | 74,307 | 50,767 | 106,567 | 60,157 |
| පළාත් සභා | 1,819 | 1,280 | 1,377 | 1,539 | 1,436 | 1,859 | 1,576 | 1,416 | 3,075 | 3,110 | 3,112 | 3,784 | 3,676 | 3,810 | 4,417 | 18,959 | 26,011 |
| ආරක්ෂක | 34,825 | 31,767 | 23,417 | 20,401 | 25,491 | 23,458 | 36,283 | 41,671 | 61,201 | 50,695 | 33,471 | 43,400 | 32,631 | 31,855 | 51,463 | 50,923 | 47,119 |
| පොද්ගල හා මහජන ආරක්ෂාව | 7,312 | 6,210 | 5,510 | 4,944 | 6,475 | 9,474 | 11,123 | 9,660 | 10,024 | 11,727 | 12,527 | 13,079 | 11,040 | 9,424 | 21,200 | 7,832 | 18,006 |
| 1.2 පොදු ගෙවීම් | 71,200 | 94,307 | 116,515 | 125,126 | 119,782 | 120,159 | 150,777 | 182,681 | 212,475 | 309,676 | 352,592 | 356,699 | 408,498 | 444,007 | 436,395 | 527,227 | 610,895 |
| විදේශීය | 9,015 | 9,747 | 10,617 | 11,586 | 13,904 | 6,995 | 16,990 | 21,311 | 30,277 | 35,698 | 55,464 | 68,565 | 90,839 | 100,985 | 108,461 | 77,174 | 101,076 |
| දේශීය | 62,185 | 84,560 | 105,897 | 113,540 | 105,878 | 113,164 | 133,787 | 161,370 | 182,198 | 273,978 | 297,127 | 288,134 | 317,659 | 343,022 | 327,934 | 450,053 | 509,819 |
| 1.3 සහකාරීකරණයට අනුව රජයේ වියදම | 52,314 | 65,307 | 74,441 | 70,907 | 105,367 | 128,331 | 144,157 | 147,445 | 170,908 | 190,168 | 196,216 | 216,601 | 234,692 | 248,549 | 317,674 | 428,419 | 428,833 |
| කුඩු මිල | 41,815 | 53,319 | 53,958 | 52,649 | 83,585 | 101,602 | 104,842 | 110,910 | 131,342 | 148,993 | 156,194 | 171,438 | 187,895 | 195,288 | 249,710 | 354,484 | 341,349 |
| එයින් විශ්‍රාම වැටුප් | 21,602 | 26,493 | 31,123 | 31,150 | 36,444 | 46,782 | 58,006 | 68,822 | 74,922 | 85,139 | 90,995 | 99,961 | 111,682 | 123,293 | 127,049 | 156,577 | 173,152 |
| සමාදායී | 9,661 | 12,574 | 9,910 | 8,715 | 8,498 | 9,161 | 10,789 | 9,200 | 9,995 | 9,267 | 9,241 | 9,043 | 10,553 | 15,256 | 15,042 | 39,994 | 40,740 |
| පොහොර සහකාරීකරණය | 1,733 | 3,650 | 2,448 | 2,190 | 3,572 | 6,846 | 11,867 | 11,000 | 26,450 | 26,935 | 26,028 | 29,802 | 36,456 | 19,706 | 31,858 | 49,571 | 27,771 |
| පළාත් පාලන ආයතන | 1,424 | 694 | 392 | 608 | 358 | 233 | 172 | 150 | 217 | - | - | - | - | - | - | - | - |
| මූල්‍ය නොවන රාජ්‍ය ආයතන | 3,370 | 4,376 | 7,998 | 5,705 | 8,405 | 10,412 | 18,336 | 10,639 | 12,942 | 14,126 | 12,361 | 12,999 | 11,817 | 13,854 | 21,387 | 27,927 | 29,120 |
| රාජ්‍ය ආයතන සහ අනෙක් | 5,705 | 6,919 | 12,093 | 11,945 | 13,019 | 16,084 | 20,807 | 25,746 | 26,407 | 27,049 | 27,661 | 32,164 | 34,979 | 39,407 | 46,577 | 46,008 | 54,364 |
| 2 ප්‍රාග්ධන වියදම් | 67,769 | 67,902 | 58,595 | 75,089 | 83,807 | 140,154 | 162,214 | 206,162 | 232,607 | 277,416 | 302,087 | 377,812 | 400,082 | 454,303 | 459,854 | 588,176 | 577,035 |
| 2.1 ස්ථාවර ප්‍රාග්ධන වර්ගීකරණයට අනුව රජයේ වියදම | 32,934 | 36,115 | 26,501 | 36,580 | 40,449 | 88,141 | 88,209 | 111,510 | 128,605 | 143,590 | 158,488 | 208,963 | 176,562 | 252,535 | 252,303 | 313,260 | 329,202 |
| 2.2 ප්‍රාග්ධන වැයවර්ගීකරණයට අනුව රජයේ වියදම | 34,835 | 31,787 | 32,094 | 38,509 | 43,359 | 52,013 | 74,005 | 94,652 | 104,002 | 133,826 | 143,599 | 168,849 | 223,520 | 201,768 | 207,551 | 274,916 | 248,833 |
| රාජ්‍ය ආයතන | 14,522 | 18,351 | 15,118 | 19,894 | 19,306 | 20,700 | 32,371 | 50,408 | 59,991 | 90,291 | 99,151 | 105,603 | 145,935 | 143,504 | 147,166 | 197,712 | 184,689 |
| මූල්‍ය නොවන රාජ්‍ය ආයතන | 12,048 | 6,973 | 11,459 | 14,339 | 19,068 | 19,969 | 21,526 | 23,737 | 22,432 | 19,750 | 20,345 | 35,168 | 50,860 | 27,193 | 28,322 | 42,473 | 32,066 |
| පළාත් පාලන ආයතන | 8,218 | 6,251 | 5,421 | 4,186 | 4,812 | 11,141 | 19,699 | 20,346 | 21,237 | 23,780 | 24,101 | 27,619 | 25,266 | 29,692 | 31,547 | 34,063 | 29,887 |
| අනෙක් | 47 | 212 | 96 | 90 | 173 | 203 | 409 | 160 | 341 | 5 | 1 | 459 | 1,459 | 1,379 | 516 | 668 | 2,191 |
| 3 ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම | 13,775 | 15,254 | 13,547 | 7,890 | 3,420 | 1,279 | 3,473 | 12,684 | 19,809 | 44,936 | 41,025 | 30,464 | 25,394 | 9,913 | 13,113 | 561 | -934 |
| 3.1 අත්තිකාරම් ගිණුම් මගින් ලබා ගත් ණය දීම | 2,638 | 2,044 | 1,336 | 1,710 | 1,950 | 1,850 | 83 | 700 | 1,457 | 1,932 | 2,126 | 854 | -2,088 | -1,019 | 1,249 | -1,070 | 708 |
| 3.2 රාජ්‍ය ව්‍යවසායයන්ට ණය දීම | 13,187 | 14,590 | 13,582 | 12,320 | 13,823 | 8,428 | 15,230 | 23,112 | 31,253 | 53,032 | 54,433 | 44,488 | 43,891 | 26,901 | 26,756 | 14,592 | 16,977 |
| 3.3 රාජ්‍ය ව්‍යවසායයන් මගින් ණය ආපසු ගෙවීම | -6,209 | -6,699 | -6,060 | -10,741 | -15,920 | -10,364 | -13,881 | -11,677 | -13,526 | -11,978 | -15,535 | -14,878 | -16,409 | -15,969 | -14,892 | -12,961 | -18,619 |
| 3.4 ප්‍රතිව්‍යුහගත කිරීමේ වියදම | 4,159 | 5,320 | 4,689 | 4,601 | 3,567 | 1,365 | 2,041 | 549 | 625 | 1,950 | - | - | - | - | - | - | - |
| 4 ව්‍යාජ | 335,823 | 386,518 | 402,992 | 417,671 | 476,907 | 584,784 | 713,646 | 841,604 | 996,126 | 1,201,927 | 1,280,205 | 1,433,182 | 1,556,499 | 1,669,396 | 1,795,865 | 2,290,394 | 2,333,883 |

මූලාශ්‍ර : ජාතික අපරිශුද්ධ ආපසු ගෙවීම් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාලීන

10 සංඛ්‍යා සටහන | කාර්යයන් අනුව රජයේ වියදම් වර්ගීකරණය

| අයිතිය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016අ) |
|-------------------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| 1. වර්තන වියදම් | 154,159 | 254,279 | 303,362 | 330,847 | 334,693 | 389,678 | 443,350 | 547,960 | 622,758 | 743,710 | 879,575 | 937,094 | 1,008,244 | 1,131,023 | 1,205,180 | 1,322,898 | 1,701,657 | 1,757,782 |
| සාමාන්‍ය පොදු සේවා | 47,888 | 82,643 | 82,149 | 80,970 | 86,361 | 95,443 | 106,992 | 136,352 | 165,807 | 207,348 | 224,281 | 228,184 | 245,266 | 254,371 | 270,554 | 334,354 | 414,275 | 408,176 |
| සිවිල් පරිපාලනය | 6,562 | 13,416 | 14,944 | 17,473 | 24,755 | 23,196 | 25,027 | 29,912 | 31,481 | 36,150 | 37,123 | 37,895 | 43,076 | 47,135 | 54,303 | 73,282 | 105,661 | 104,518 |
| ආරක්ෂක කටයුතු | 35,186 | 56,915 | 54,242 | 49,163 | 47,005 | 56,341 | 61,498 | 81,243 | 101,856 | 134,710 | 144,884 | 145,243 | 156,103 | 163,219 | 170,150 | 195,401 | 233,733 | 224,315 |
| පොලීසිය සහ මහජන ආරක්ෂාව | 6,140 | 12,312 | 12,963 | 14,334 | 14,601 | 15,906 | 20,467 | 25,197 | 32,470 | 36,487 | 42,274 | 45,046 | 46,087 | 44,017 | 46,101 | 65,671 | 74,881 | 79,343 |
| සමාජ සේවා | 57,647 | 77,160 | 87,968 | 106,096 | 104,812 | 138,820 | 188,652 | 204,635 | 226,271 | 240,768 | 260,072 | 267,636 | 315,749 | 335,427 | 399,666 | 446,441 | 564,190 | 607,626 |
| අධ්‍යාපන | 15,784 | 23,794 | 23,448 | 31,162 | 31,673 | 33,792 | 50,697 | 61,144 | 72,592 | 77,141 | 82,414 | 85,195 | 99,043 | 107,271 | 119,819 | 139,787 | 169,600 | 179,319 |
| සෞඛ්‍ය | 8,818 | 15,394 | 14,785 | 20,234 | 22,073 | 25,919 | 34,113 | 44,069 | 51,741 | 55,874 | 58,789 | 60,506 | 74,443 | 81,946 | 99,609 | 116,151 | 140,560 | 155,402 |
| පුහුණුව | 32,106 | 35,686 | 44,635 | 47,503 | 45,849 | 73,571 | 92,909 | 86,753 | 91,747 | 94,789 | 105,017 | 107,690 | 123,122 | 128,451 | 159,787 | 165,467 | 230,035 | 251,490 |
| ප්‍රජා සේවා | 941 | 2,286 | 5,100 | 7,198 | 5,217 | 5,538 | 10,933 | 12,669 | 10,191 | 12,963 | 13,852 | 14,245 | 19,141 | 17,758 | 20,451 | 25,036 | 23,995 | 21,415 |
| ආර්ථික සේවා | 6,830 | 9,738 | 13,882 | 14,769 | 11,625 | 17,548 | 25,811 | 43,977 | 45,479 | 74,489 | 78,464 | 78,819 | 81,646 | 92,034 | 82,146 | 105,031 | 173,430 | 129,435 |
| කාර්මික සේවා | 3,826 | 5,706 | 7,967 | 7,635 | 7,002 | 8,876 | 13,500 | 22,173 | 22,849 | 41,579 | 43,967 | 44,081 | 46,290 | 46,429 | 29,899 | 46,782 | 91,267 | 63,787 |
| බලශක්ති සහ ජල සම්පාදනය | 990 | 474 | 565 | 385 | 9 | 112 | 1,008 | 2,766 | 3,647 | 3,323 | 3,429 | 3,492 | 3,533 | 3,612 | 4,001 | 394 | 5,479 | 1,334 |
| ප්‍රවාහන සහ සංචිත වියදම | 2,014 | 3,558 | 5,350 | 6,749 | 4,614 | 8,560 | 11,303 | 19,038 | 18,983 | 29,587 | 31,068 | 31,246 | 31,823 | 34,995 | 36,810 | 41,129 | 57,028 | 48,959 |
| අනෙකුත් | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | 6,998 | 11,435 | 16,726 | 19,656 | 15,354 |
| අනෙකුත් | 41,794 | 84,738 | 119,363 | 129,014 | 131,894 | 137,867 | 121,896 | 162,996 | 185,201 | 221,105 | 316,759 | 362,455 | 365,583 | 449,191 | 452,814 | 437,073 | 549,763 | 612,544 |
| වසින් පොලී ලබාදීම | 38,687 | 71,200 | 94,307 | 116,515 | 125,126 | 119,782 | 120,159 | 150,777 | 182,681 | 212,475 | 309,675 | 352,592 | 356,699 | 408,498 | 444,007 | 436,395 | 527,227 | 610,895 |
| 2. ප්‍රාග්ධන වියදම සහ ණය දීම | 52,810 | 80,955 | 82,491 | 72,177 | 87,409 | 97,631 | 148,582 | 177,443 | 229,273 | 263,859 | 330,448 | 356,519 | 438,962 | 443,972 | 481,203 | 486,610 | 602,767 | 594,013 |
| සාමාන්‍ය පොදු සේවා | 5,776 | 7,157 | 6,563 | 4,713 | 5,203 | 7,191 | 9,901 | 21,356 | 32,143 | 34,403 | 20,095 | 21,510 | 32,484 | 27,510 | 32,804 | 43,620 | 48,699 | 50,504 |
| සිවිල් පරිපාලනය | 3,962 | 5,610 | 5,478 | 4,075 | 4,826 | 5,986 | 8,537 | 18,109 | 28,438 | 29,675 | 18,686 | 20,212 | 28,668 | 26,565 | 31,631 | 40,282 | 44,886 | 46,128 |
| පොලීසිය සහ මහජන ආරක්ෂාව | 1,814 | 1,547 | 1,085 | 638 | 377 | 1,205 | 1,364 | 3,247 | 3,705 | 4,728 | 1,409 | 1,298 | 3,816 | 945 | 1,173 | 3,338 | 3,813 | 4,376 |
| සමාජ සේවා | 9,855 | 16,471 | 14,559 | 15,690 | 19,190 | 28,996 | 35,992 | 48,387 | 54,986 | 60,236 | 53,938 | 56,205 | 65,366 | 71,176 | 77,643 | 112,338 | 124,370 | 117,297 |
| අධ්‍යාපනය | 3,124 | 7,135 | 4,838 | 6,048 | 7,443 | 8,548 | 12,860 | 17,200 | 19,948 | 22,942 | 18,092 | 19,053 | 22,326 | 28,930 | 31,982 | 50,363 | 55,447 | 58,971 |
| සෞඛ්‍ය | 2,134 | 5,302 | 3,987 | 4,713 | 5,403 | 8,500 | 10,738 | 13,969 | 16,961 | 18,674 | 12,664 | 13,329 | 14,794 | 17,155 | 19,920 | 22,252 | 37,230 | 30,747 |
| නිවාස | 3,300 | 2,476 | 3,722 | 3,717 | 4,090 | 7,250 | 3,937 | 4,021 | 4,481 | 4,826 | 5,291 | 5,489 | 7,105 | 7,823 | 8,014 | 7,769 | 7,811 | 7,152 |
| ප්‍රජා සේවා | 1,297 | 1,558 | 2,012 | 1,212 | 2,254 | 4,698 | 8,457 | 13,197 | 13,596 | 13,794 | 17,891 | 18,334 | 19,141 | 17,267 | 17,727 | 31,954 | 23,882 | 20,426 |
| ආර්ථික සේවා | 36,105 | 54,647 | 54,906 | 51,678 | 58,740 | 61,271 | 77,537 | 106,788 | 141,244 | 168,879 | 256,410 | 278,803 | 342,653 | 343,828 | 369,377 | 330,136 | 429,030 | 424,021 |
| කාර්මික සේවා | 6,060 | 6,908 | 6,034 | 6,936 | 8,420 | 8,207 | 10,041 | 12,615 | 14,736 | 17,681 | 22,105 | 24,865 | 28,617 | 30,351 | 36,721 | 57,099 | 54,447 | 68,990 |
| බලශක්ති සහ ජල සම්පාදනය | 5,003 | 13,282 | 14,758 | 17,732 | 23,801 | 22,283 | 19,234 | 26,376 | 47,850 | 48,783 | 59,983 | 66,569 | 85,186 | 85,589 | 87,517 | 51,314 | 55,499 | 48,840 |
| ප්‍රවාහන සහ සංචිත වියදම | 18,888 | 24,911 | 21,464 | 18,916 | 20,238 | 22,198 | 31,765 | 37,988 | 50,995 | 82,916 | 139,104 | 165,505 | 190,026 | 204,539 | 210,398 | 177,471 | 239,279 | 200,478 |
| අනෙකුත් | 6,155 | 9,549 | 12,650 | 8,094 | 6,283 | 8,583 | 16,500 | 29,810 | 27,663 | 19,499 | 35,219 | 21,804 | 38,825 | 23,350 | 34,741 | 44,252 | 79,805 | 105,713 |
| අනෙකුත් | 1,074 | 2,680 | 6,463 | 96 | 4,276 | 173 | 704 | 912 | 900 | 341 | 5 | 1 | 459 | 1,459 | 1,379 | 516 | 668 | 2,191 |
| අනෙකුත් | - | - | - | - | - | - | 24,448 | - | - | - | - | - | - | - | - | - | - | - |
| 3. මුළු වියදම සහ ණය දීම | 206,969 | 335,234 | 385,853 | 403,024 | 422,102 | 487,309 | 591,932 | 725,403 | 852,031 | 1,007,569 | 1,210,023 | 1,293,613 | 1,447,206 | 1,574,995 | 1,686,383 | 1,809,508 | 2,304,424 | 2,351,795 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ආණ්ඩුකාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

(අ) නාවකාලීන



11 සංඛ්‍යා සටහන | රජයේ ණය සංයුතිය

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| 1. විදේශීය ණය | 542,040 | 636,741 | 721,957 | 843,882 | 996,138 | 956,620 | 1,103,418 | 1,326,487 | 1,448,734 | 1,760,467 | 2,024,583 | 2,329,280 | 2,767,299 | 2,960,424 | 3,113,116 | 3,544,031 | 4,045,796 |
| 1.1 ව්‍යාපෘති ණය | 477,845 | 542,942 | 640,354 | 769,559 | 914,232 | 865,494 | 978,356 | 1,087,359 | 1,261,304 | 1,362,806 | 1,461,729 | 1,640,117 | 1,846,772 | 1,938,909 | 1,904,599 | 2,180,388 | 2,361,118 |
| 1.2 ව්‍යාපෘති නොවන ණය | 64,195 | 93,799 | 81,603 | 74,323 | 81,906 | 91,126 | 125,062 | 239,128 | 187,430 | 397,661 | 562,854 | 689,163 | 920,527 | 1,021,515 | 1,208,516 | 1,363,643 | 1,684,678 |
| වෙළඳ භාණ්ඩ | 63,009 | 67,000 | 68,050 | 68,892 | 73,835 | 69,116 | 69,021 | 68,665 | 66,499 | 62,304 | 54,653 | 53,460 | 56,599 | 61,597 | 69,993 | 71,470 | 69,101 |
| අනෙකුත් | 1,186 | 26,799 | 13,553 | 5,431 | 8,071 | 22,010 | 56,041 | 170,463 | 120,931 | 335,357 | 508,201 | 635,703 | 863,928 | 959,918 | 1,138,523 | 1,292,173 | 1,615,577 |
| 2. දේශීය ණය | 676,660 | 815,965 | 948,386 | 1,019,969 | 1,143,389 | 1,265,722 | 1,479,230 | 1,715,198 | 2,140,228 | 2,400,955 | 2,565,662 | 2,804,085 | 3,232,813 | 3,832,825 | 4,277,783 | 4,959,197 | 5,341,507 |
| 2.1 රුපියල් ණය | 263,888 | 292,813 | 287,701 | 248,414 | 164,758 | 140,563 | 116,713 | 131,509 | 130,009 | 112,292 | 87,709 | 61,961 | 58,386 | 55,518 | 55,518 | 24,088 | 24,088 |
| 2.2 භාණ්ඩාගාර බිල්පත් | 134,996 | 170,995 | 210,995 | 219,295 | 243,886 | 234,174 | 257,732 | 307,012 | 402,600 | 441,032 | 514,442 | 590,885 | 629,070 | 700,137 | 694,767 | 658,240 | 779,581 |
| 2.3 භාණ්ඩාගාර බැඳුම්කර | 204,124 | 229,174 | 347,128 | 483,107 | 643,349 | 751,569 | 885,972 | 1,018,852 | 1,281,978 | 1,513,512 | 1,643,887 | 1,819,251 | 2,095,054 | 2,452,360 | 2,844,054 | 3,305,248 | 3,714,787 |
| 2.4 ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර | - | 14,749 | 24,177 | 8,816 | 26,083 | 25,519 | 62,469 | 86,459 | 158,805 | 168,079 | 173,877 | 183,845 | 222,994 | 369,215 | 391,083 | 668,458 | 572,199 |
| 2.5 මහ බැංකු තාවකාලික අත්තිකාරම් | 27,169 | 30,127 | 31,033 | 31,204 | 34,791 | 39,746 | 49,015 | 60,679 | 76,308 | 73,881 | 77,879 | 94,743 | 111,292 | 109,167 | 143,898 | 151,132 | 83,307 |
| 2.6 අනෙකුත් | 46,483 | 78,107 | 47,352 | 29,133 | 30,522 | 74,151 | 107,329 | 110,687 | 90,528 | 92,160 | 67,869 | 53,400 | 116,017 | 146,429 | 148,463 | 152,031 | 167,545 |
| 3. එකතුව | 1,218,700 | 1,452,706 | 1,670,343 | 1,863,851 | 2,139,526 | 2,222,342 | 2,582,648 | 3,041,685 | 3,588,962 | 4,161,422 | 4,590,245 | 5,133,365 | 6,000,112 | 6,793,249 | 7,390,899 | 8,503,227 | 9,387,303 |
| රාජ්‍ය ණය ද, දේ. නි. රේ අනුපාතයක් ලෙස | | | | | | | | | | | | | | | | | |
| විදේශ ණය | 43.1 | 45.2 | 45.6 | 46.3 | 47.6 | 39.0 | 37.5 | 37.1 | 32.8 | 36.4 | 31.6 | 32.3 | 31.7 | 30.9 | 30.0 | 32.4 | 34.2 |
| දේශීය ණය | 53.8 | 58.0 | 60.0 | 56.0 | 54.7 | 51.6 | 50.3 | 47.9 | 48.5 | 49.7 | 40.0 | 38.8 | 37.0 | 40.0 | 41.3 | 45.3 | 45.1 |
| මුළු ණය | 96.9 | 103.2 | 105.6 | 102.3 | 102.3 | 90.6 | 87.9 | 85.0 | 81.4 | 86.1 | 71.6 | 71.1 | 68.7 | 70.8 | 71.3 | 77.6 | 79.3 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව (අ) තාවකාලික සටහන : 2010 වසරේ සිට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පදනම් වර්ෂය (2010) යටතේ නිකුත් කරන ලද ද.දෙ.නි ඇස්තමේන්තු උපයෝගී කොටගෙන ඇත.

12 සංඛ්‍යා සටහන | කෝරාගත් අයිතමවල දේශීය නිෂ්පාදනය

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--------------------------------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|
| වැවිලි බෝග | | | | | | | | | | | | | | | | | |
| තේ | 245.9 | 305.8 | 295.1 | 310.0 | 303.2 | 308.1 | 317.2 | 310.8 | 305.2 | 318.7 | 291.0 | 327.5 | 328.4 | 340.2 | 338.0 | 328.9 | 292.6 |
| රබර් | 105.7 | 87.6 | 86.0 | 90.5 | 92.0 | 94.7 | 104.4 | 109.2 | 117.6 | 129.2 | 136.9 | 153.0 | 152.0 | 130.4 | 98.6 | 88.6 | 79.1 |
| පොල් | 2,755 | 3,096 | 2,769 | 2,392 | 2,562 | 2,591 | 2,515 | 2,785 | 2,869 | 2,909 | 2,853 | 2,584 | 2,940 | 2,513 | 2,870 | 3,056 | 3011 |
| සතු බෝග | | | | | | | | | | | | | | | | | |
| චී | 2,809.9 | 2,859.8 | 2,859.5 | 3,071.2 | 2,628.0 | 3,246.2 | 3,342.0 | 3,131.1 | 3,875.0 | 3,652.0 | 4,300.6 | 3,894.2 | 3,846.0 | 4,620.7 | 3,380.7 | 4,819.4 | 4420.1 |
| අල | 81.7 | 48.4 | 57.7 | 88.7 | 71.7 | 81.3 | 79.4 | 78.5 | 77.4 | 74.8 | 61.7 | 51.9 | 72.2 | 78.8 | 82.7 | 94.8 | 95.8 |
| බතල | 61.8 | 51.8 | 48.5 | 47.5 | 44.1 | 39.7 | 41.2 | 41.6 | 49.2 | 52.5 | 47.3 | 46.5 | 43.6 | 51.3 | 50.9 | 51.9 | 44.7 |
| අඹු මිරිස් | 85.4 | 55.9 | 49.0 | 46.3 | 46.2 | 40.5 | 52.9 | 52.9 | 48.7 | 51.0 | 46.4 | 44.4 | 61.5 | 71.0 | 71.0 | 62.9 | 72.3 |
| වියළි මිරිස් | 21.3 | 14.0 | 12.3 | 11.7 | 11.7 | 10.1 | 13.2 | 12.7 | 12.2 | 12.8 | 11.6 | 12.3 | 15.4 | 17.8 | 17.9 | 15.7 | 18.1 |
| ලොකු මානු | 29.7 | 36.6 | 32.0 | 31.6 | 32.3 | 37.5 | 55.5 | 73.6 | 92.2 | 57.4 | 81.7 | 58.9 | 83.6 | 69.6 | 101.2 | 89.6 | 65.2 |
| රතු මානු | 48.4 | 42.5 | 36.9 | 35.3 | 35.5 | 39.5 | 53.7 | 60.7 | 57.0 | 49.3 | 46.2 | 61.8 | 74.0 | 55.6 | 63.1 | 61.2 | 63.7 |
| බඩ ඉරිඳු | 34.8 | 31.0 | 28.8 | 26.4 | 29.6 | 35.2 | 41.8 | 47.5 | 56.4 | 112.3 | 129.8 | 161.7 | 202.3 | 209.0 | 240.6 | 261.1 | 243.9 |
| මුං ඇල | 16.0 | 11.7 | 9.7 | 10.3 | 10.6 | 7.8 | 9.0 | 7.9 | 8.5 | 8.9 | 9.3 | 11.7 | 12.0 | 14.1 | 14.6 | 15.0 | 14.5 |
| උඳු | 7.9 | 5.4 | 5.1 | 5.1 | 5.9 | 5.0 | 6.9 | 7.5 | 7.7 | 9.5 | 7.1 | 10.0 | 10.2 | 9.4 | 9.6 | 11.9 | 11.2 |
| කුරක්කන් | 4.9 | 4.8 | 4.2 | 4.1 | 5.3 | 4.7 | 6.4 | 6.3 | 5.4 | 6.5 | 6.4 | 7.3 | 6.0 | 6.9 | 8.8 | 8.9 | 8.5 |
| කවුළු | 16.1 | 12.1 | 9.8 | 10.4 | 12.9 | 9.2 | 11.2 | 10.1 | 10.8 | 11.9 | 13.5 | 11.6 | 14.8 | 14.2 | 15.1 | 12.3 | 13.7 |
| සෝයා බෝංචි | 2.4 | 0.6 | 0.6 | 1.2 | 3.0 | 1.9 | 5.0 | 5.2 | 4.8 | 3.0 | 3.8 | 7.5 | 1.7 | 13.4 | 10.7 | 11.3 | 7.9 |
| තල | 4.5 | 4.6 | 4.2 | 4.1 | 5.5 | 4.3 | 6.2 | 6.0 | 6.3 | 6.3 | 8.5 | 16.9 | 12.4 | 14.2 | 14.2 | 13.1 | 14.9 |
| රටකපු | 5.9 | 7.0 | 6.8 | 5.8 | 6.6 | 7.9 | 9.0 | 9.6 | 9.8 | 10.3 | 13.1 | 14.4 | 22.0 | 27.5 | 25.1 | 28.5 | 24.2 |
| අනෙකුත් කෘෂිකාර්මික බෝග | | | | | | | | | | | | | | | | | |
| උස් | 51.7 | 64.0 | 48.0 | 38.0 | 57.0 | 58.0 | 54.0 | 56.0 | 29.0 | 39.0 | 32.0 | 31.0 | 36.7 | 53.0 | 51.8 | 56.0 | 62.0 |
| කෝපි | 11.5 | 2.5 | 2.3 | 2.4 | 3.1 | 3.5 | 3.5 | 3.5 | 3.0 | 3.1 | 3.1 | 3.2 | 5.3 | 5.9 | 6.5 | 5.3 | 5.5 |
| කුරුඳු | 11.8 | 13.5 | 13.6 | 13.0 | 14.0 | 14.9 | 14.5 | 15.9 | 16.5 | 14.9 | 15.8 | 16.4 | 16.1 | 16.0 | 19.0 | 23.9 | 24.5 |
| මෙමිරිස් | 16.1 | 10.6 | 7.7 | 12.6 | 12.6 | 12.0 | 14.3 | 14.4 | 16.6 | 12.9 | 15.8 | 17.3 | 25.6 | 27.0 | 28.4 | 35.4 | 32.1 |
| කරාචු නැටි | 3.7 | 1.7 | 2.7 | 4.1 | 2.4 | 3.6 | 6.1 | 3.6 | 3.0 | 8.2 | 3.0 | 9.6 | 4.0 | 4.0 | 6.3 | 8.2 | 8.2 |
| පශු සම්පත් සහ මාංශ | | | | | | | | | | | | | | | | | |
| කිර | 333.3 | 181.5 | 183.0 | 183.2 | 186.8 | 190.3 | 193.0 | 196.6 | 202.0 | 208.1 | 233.4 | 247.6 | 299.2 | 329.2 | 333.9 | 374.4 | 384.0 |
| මාංශ | 235.8 | 300.3 | 284.7 | 302.9 | 285.0 | 286.4 | 163.2 | 251.3 | 291.0 | 319.1 | 339.7 | 384.7 | 486.2 | 512.8 | 535.1 | 520.2 | 530.9 |

මූලාශ්‍ර: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂි අපනයන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාලීන

13 සංඛ්‍යා සටහන | අපනයන වටිනාකම

ඇ.මො.මිලියන

| කාණ්ඩය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|----------------------------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|---------|
| කාමිකාර්මික අපනයන | 1,134 | 1,025 | 1,016 | 1,057 | 1,151 | 1,249 | 1,424 | 1,647 | 1,976 | 1,836 | 2,306 | 2,528 | 2,332 | 2,581 | 2,794 | 2,481 | 2,326 |
| තේ | 700 | 689 | 660 | 683 | 739 | 811 | 882 | 1,027 | 1,272 | 1,185 | 1,441 | 1,491 | 1,412 | 1,542 | 1,628 | 1,340 | 1,269 |
| කළු තේ | 637 | 613 | 593 | 601 | 646 | 718 | 769 | 890 | 1,111 | 1,072 | 1,383 | 1,430 | 1,354 | 1,471 | 1,555 | 1,280 | 1,208 |
| නොතේ | 393 | 350 | 360 | 338 | 393 | 407 | 463 | 535 | 643 | 616 | 567 | 534 | 512 | 561 | 563 | 504 | 473 |
| පැකට් කළු | 180 | 194 | 160 | 183 | 162 | 213 | 203 | 235 | 321 | 301 | 607 | 667 | 640 | 693 | 754 | 593 | 547 |
| මුද්‍රාල අඳුරු | 64 | 69 | 73 | 81 | 91 | 98 | 103 | 121 | 147 | 156 | 209 | 229 | 203 | 217 | 238 | 183 | 188 |
| කළු තේ නේ | 8 | 9 | 9 | 11 | 8 | 7 | 7 | 9 | 11 | 10 | 13 | 15 | 11 | 15 | 19 | 16 | 17 |
| හරිත තේ | 3 | 5 | 5 | 8 | 11 | 14 | 19 | 22 | 29 | 29 | 44 | 46 | 47 | 56 | 55 | 45 | 44 |
| අනෙකුත් | 52 | 63 | 53 | 63 | 73 | 72 | 86 | 106 | 118 | 74 | - | - | - | - | - | - | - |
| රබර් | 29 | 24 | 26 | 39 | 51 | 47 | 93 | 109 | 125 | 99 | 173 | 206 | 125 | 71 | 45 | 26 | 33 |
| සෝල් ජෙල් | - | - | - | - | - | - | - | - | - | - | 6 | 10 | 16 | 7 | 9 | 9 | 8 |
| ලේටෙක්ස් සහ අනෙකුත් ජෙල් | - | - | - | - | - | - | - | - | - | - | 25 | 63 | 102 | 58 | 38 | 25 | 16 |
| ස්වභාවික රබර් මිටි | 13 | 11 | 15 | 22 | 28 | 25 | 54 | 59 | 69 | 46 | 67 | 63 | 38 | 14 | 5 | 2 | 3 |
| ලේටෙක්ස් ස්වභාවික | 0.2 | 0.3 | 1 | 0.5 | 2 | 1 | 3 | 10 | 17 | 11 | 15 | 8 | 8 | 2 | 2 | ... | 2 |
| කුට්ටි රබර් | 14 | 11 | 10 | 14 | 15 | 16 | 24 | 25 | 23 | 2 | 1 | 2 | 1 | 1 | ... | ... | ... |
| අනෙකුත් | 1 | 1 | 1 | 2 | 6 | 5 | 12 | 15 | 16 | 10 | 18 | 15 | 14 | 9 | 4 | 2 | 3 |
| තෙල් | 121 | 82 | 84 | 93 | 113 | 113 | 124 | 141 | 171 | 166 | 166 | 266 | 209 | 205 | 356 | 352 | 366 |
| පොල් මද නිෂ්පාදන | 77 | 41 | 41 | 48 | 59 | 49 | 53 | 60 | 82 | 58 | 56 | 136 | 80 | 86 | 214 | 222 | 216 |
| අනෙකුත් | 44 | 41 | 42 | 45 | 54 | 64 | 71 | 81 | 89 | 108 | 110 | 130 | 129 | 119 | 142 | 130 | 150 |
| අනෙකුත් කාමිකාර්මික අපනයන | 155 | 136 | 168 | 150 | 162 | 183 | 195 | 208 | 243 | 215 | 335 | 379 | 388 | 529 | 511 | 600 | 489 |
| එළවළු | 8.6 | 6.7 | 7.2 | 7.4 | 9.9 | 11.8 | 10.0 | 11.5 | 13.0 | 11.7 | 23.4 | 16.9 | 13.3 | 24.9 | 40.1 | 30.5 | 26.5 |
| නැවුම් හෝ වියළි පළතුරු | 4.5 | 4.5 | 4.0 | 6.3 | 6.6 | 6.3 | 9.6 | 11.2 | 13.9 | 12.1 | 14.5 | 17.1 | 18.1 | 29.1 | 44.2 | 38.0 | 34.7 |
| පුළුස් | 0.6 | 0.1 | 0.3 | 0.2 | 0.4 | 0.7 | 2.0 | 0.9 | 3.4 | 1.4 | 2.2 | 2.5 | 3.7 | 15.9 | 63.6 | 67.5 | 34.1 |
| කෝපි | 0.1 | ... | 0.1 | 0.5 | 0.2 | 0.2 | 0.2 | 0.1 | 0.2 | 0.1 | 0.3 | 0.1 | 0.1 | 0.1 | 0.2 | 0.2 | 0.1 |
| ගම්මිලිය | 20.9 | 6.0 | 15.5 | 12.8 | 9.2 | 12.2 | 17.1 | 31.7 | 26.2 | 20.6 | 42.7 | 32.1 | 70.2 | 128.3 | 72.4 | 149.0 | 76.4 |
| කුරුඳු | 45.4 | 42.3 | 45.0 | 44.9 | 46.7 | 58.3 | 66.2 | 75.8 | 82.6 | 74.1 | 82.9 | 128.9 | 135.5 | 138.6 | 139.8 | 139.6 | 171.4 |
| කරාඬු නැටි | 4.0 | 13.0 | 28.3 | 6.0 | 14.0 | 17.5 | 12.6 | 9.2 | 33.0 | 12.0 | 37.4 | 35.4 | 18.5 | 49.7 | 14.0 | 48.3 | 13.8 |
| සාදික සහ ඉරිඟු | 5.5 | 3.9 | 5.7 | 6.4 | 4.8 | 7.4 | 6.3 | 7.6 | 9.0 | 8.1 | 16.0 | 28.2 | 23.0 | 31.2 | 29.8 | 33.3 | 39.9 |
| කරලිංගු | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.2 | 0.2 | 0.1 | 0.3 | 0.2 | 0.3 | 0.6 | 0.2 | 0.2 | 0.3 | 1.1 | 5.8 |
| අනෙකුත් තෙල් සහිත ඇට | ... | ... | ... | ... | ... | ... | ... | 0.2 | ... | 0.1 | ... | 0.1 | 5.2 | 0.4 | 1.2 | 0.1 | 0.1 |
| ඳුල් | 1.7 | 1.3 | 2.0 | 2.9 | 3.0 | 2.6 | 2.6 | 4.1 | 6.7 | 6.0 | 5.1 | 6.9 | 5.0 | 10.6 | 10.5 | 9.1 | 7.7 |
| කොකෝවා | 0.0 | 0.1 | 0.1 | 0.0 | 0.1 | 0.0 | 0.0 | 0.1 | 0.1 | 0.2 | 4.1 | 21.3 | 13.1 | 0.3 | 1.1 | 0.2 | 0.1 |
| සකස් නොකළ දම්කොළ | 37.6 | 35.2 | 37.5 | 37.2 | 39.7 | 35.1 | 35.3 | 40.2 | 39.5 | 33.5 | 32.6 | 38.4 | 42.2 | 47.6 | 41.3 | 31.8 | 31.2 |
| තල ඇට | 0.1 | ... | ... | 0.4 | 1.6 | 0.7 | 1.3 | 0.6 | 0.4 | 1.6 | 8.9 | 0.5 | 2.5 | 10.4 | 6.2 | 4.7 | 4.4 |
| කපු මද | 0.6 | 1.0 | 0.5 | 0.4 | 0.8 | 1.6 | 1.1 | 1.0 | 1.4 | 1.1 | 2.2 | 2.6 | 1.3 | 0.6 | 1.4 | 1.4 | 0.8 |
| වාණිජමිලි තෙල් | 0.9 | 0.9 | 0.9 | 1.0 | 1.3 | 1.4 | 1.7 | 3.5 | 3.8 | 2.4 | 5.0 | 1.1 | 0.9 | 1.3 | 4.5 | 2.4 | 4.7 |
| කුරුඳු පොතු තෙල් | 2.8 | 2.7 | 2.7 | 2.3 | 2.4 | 2.6 | 3.6 | 5.2 | 3.9 | 2.4 | 4.4 | 7.7 | 5.8 | 6.2 | 7.6 | 8.4 | 12.3 |
| කරාඬු නැටි තෙල් | 0.1 | ... | 0.2 | ... | 0.1 | ... | 0.2 | 0.3 | 0.3 | 0.1 | 0.4 | 0.4 | 0.3 | 0.3 | 0.2 | 0.4 | 0.4 |
| අනෙකුත් සුළු කාමිකාර්මික තෙල් | 21.7 | 18.3 | 18.6 | 21.2 | 21.7 | 24.2 | 24.7 | 4.2 | 5.8 | 27.6 | 52.4 | 38.4 | 28.7 | 33.5 | 32.9 | 34.1 | 24.5 |
| මුහුදු ආහාර | 128.5 | 94.2 | 77.9 | 92.7 | 86.2 | 96.0 | 129.9 | 162.5 | 164.6 | 170.6 | 192.3 | 185.3 | 198.0 | 233.7 | 252.7 | 163.1 | 169.6 |
| කාර්මික අපනයන | 4,315 | 3,713 | 3,628 | 3,975 | 4,508 | 4,949 | 5,402 | 5,937 | 6,112 | 5,228 | 6,097 | 7,992 | 7,371 | 7,749 | 8,262 | 8,017 | 7,940 |
| ආහාර පාන සහ දුම්කොළ | 25 | 27 | 32 | 78 | 75 | 223 | 232 | 323 | 244 | 183 | 245 | 348 | 284 | 235 | 289 | 307 | 324 |
| ඇමරුම් කර්මාන්ත අග්‍රික නිෂ්පාදන | 8 | 7 | 9 | 9 | 13 | 30 | 52 | 48 | 62 | 40 | 71 | 142 | 90 | 37 | 43 | 31 | 26 |

13 සංඛ්‍යා සටහන | අපනයන වටිනාකම.... (සම්බන්ධයි)

ඇ.මො.මිලියන

| කාණ්ඩය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|---------------|--------------|---------------|---------------|---------------|---------------|
| එළවළු, පළතුරු සහ ඇට වර්ග ඇඟිලි සැකසුම් | 6 | 8 | 9 | 10 | 11 | 10 | 15 | 29 | 49 | 55 | 51 | 61 | 59 | 63 | 80 | 87 | 100 |
| ධාන්‍ය සැකසුම් | 1 | 2 | 2 | 2 | 4 | 4 | 5 | 7 | 11 | 9 | 11 | 19 | 20 | 25 | 22 | 21 | 19 |
| මත්ස්‍ය සැකසුම් | ... | ... | ... | ... | 1 | 3 | 1 | 1 | 1 | 1 | 1 | ... | ... | 1 | 1 | 0 | 0 |
| සකස් කළ ශ්‍රීමකාල | 2 | 2 | 2 | 8 | 16 | 20 | 16 | 23 | 28 | 24 | 26 | 41 | 47 | 49 | 56 | 58 | 73 |
| අනෙකුත් | 9 | 8 | 10 | 48 | 30 | 156 | 142 | 215 | 93 | 54 | 85 | 85 | 67 | 61 | 88 | 109 | 105 |
| රෙදිපිළි සහ ඇඟළුම් | 2,982 | 2,544 | 2,425 | 2,575 | 2,808 | 2,890 | 3,084 | 3,337 | 3,478 | 3,261 | 3,356 | 4,191 | 3,991 | 4,508 | 4,930 | 4,820 | 4,884 |
| ඇඟළුම් | 2,712 | 2,335 | 2,246 | 2,400 | 2,654 | 2,748 | 2,917 | 3,144 | 3,284 | 3,120 | 3,178 | 3,986 | 3,784 | 4,265 | 4,682 | 4,556 | 4,603 |
| වියන ලද රෙදි | 65 | 46 | 49 | 47 | 43 | 34 | 46 | 61 | 66 | 55 | 70 | 85 | 92 | 124 | 90 | 102 | 107 |
| රෙදි විවීමට ගන්නා නූල් වර්ග | 32 | 27 | 25 | 23 | 22 | 24 | 24 | 45 | 44 | 42 | 50 | 57 | 58 | 58 | 68 | 63 | 70 |
| අනෙකුත් නිමකල රෙදිපිළි ද්‍රව්‍ය | 173 | 137 | 105 | 105 | 89 | 84 | 96 | 86 | 84 | 44 | 57 | 64 | 56 | 61 | 90 | 100 | 105 |
| බහිස් හෝ නිෂ්පාදන | 97 | 68 | 73 | 65 | 100 | 131 | 188 | 170 | 255 | 134 | 263 | 553 | 463 | 428 | 338 | 374 | 287 |
| නැව් සහ ගුවන්ගාමා ඉන්ධන | 75 | 53 | 60 | 65 | 100 | 131 | 181 | 168 | 253 | 133 | 259 | 524 | 457 | 423 | 327 | 364 | 271 |
| අනෙකුත් බහිස් හෝ නිෂ්පාදන | 22 | 14 | 13 | ... | - | - | 7 | 2 | 2 | 2 | 4 | 28 | 6 | 5 | 11 | 10 | 16 |
| පිටත් කාණ්ඩ නිෂ්පාදන | 47 | 42 | 42 | 40 | 47 | 47 | 47 | 47 | 49 | 36 | 40 | 38 | 36 | 40 | 41 | 35 | 34 |
| පිටත් ගෙවොල් | 9 | 7 | 8 | 9 | 10 | 9 | 11 | 11 | 12 | 8 | 8 | 6 | 7 | 8 | 9 | 8 | 7 |
| පිටත් හන්දි සහ ගෘහස්ථ සනීපාරක්ෂක භාණ්ඩ | 27 | 25 | 26 | 24 | 29 | 31 | 32 | 30 | 30 | 24 | 27 | 28 | 25 | 29 | 29 | 25 | 23 |
| අනෙකුත් | 10 | 11 | 9 | 8 | 8 | 7 | 5 | 5 | 7 | 4 | 5 | 5 | 4 | 3 | 3 | 3 | 4 |
| රබර් නිෂ්පාදන | 196 | 173 | 182 | 231 | 284 | 395 | 450 | 483 | 542 | 385 | 558 | 885 | 860 | 888 | 890 | 761 | 768 |
| රබර් ටයර් | 101 | 84 | 84 | 121 | 160 | 259 | 295 | 309 | 337 | 213 | 336 | 569 | 540 | 551 | 564 | 467 | 476 |
| ගලා අත්වැසුම් සහ අනෙකුත් අත්වැසුම් | 62 | 56 | 61 | 73 | 77 | 86 | 105 | 111 | 117 | 114 | 137 | 181 | 177 | 195 | 176 | 165 | 176 |
| අනෙකුත් රබර් නිෂ්පාදන | 33 | 32 | 37 | 37 | 47 | 50 | 50 | 64 | 88 | 58 | 85 | 135 | 143 | 141 | 150 | 130 | 116 |
| සම්පාදනය කාණ්ඩ සහ පාචනය | 176 | 150 | 84 | 58 | 121 | 133 | 127 | 60 | 56 | 47 | 60 | 65 | 55 | 77 | 139 | 136 | 166 |
| පාචනය | 56 | 32 | 19 | 21 | 13 | 13 | 19 | 24 | 22 | 17 | 20 | 17 | 12 | 29 | 87 | 86 | 118 |
| සංචාරක භාණ්ඩ | 109 | 108 | 55 | 27 | 21 | 19 | 13 | 26 | 23 | 20 | 27 | 31 | 27 | 28 | 31 | 29 | 29 |
| අනෙකුත් | 12 | 10 | 9 | 10 | 87 | 101 | 94 | 10 | 12 | 10 | 13 | 17 | 16 | 19 | 21 | 21 | 19 |
| යන්ත්‍ර සූදු සහ යාන්ත්‍රික උපකරණ | 244 | 245 | 266 | 290 | 386 | 330 | 396 | 371 | 322 | 187 | 259 | 312 | 297 | 312 | 343 | 294 | 318 |
| මැණික්, ස්වර්ණකරණ සහ දියමන්ති | 334 | 276 | 251 | 346 | 373 | 402 | 414 | 474 | 514 | 402 | 409 | 532 | 559 | 446 | 394 | 332 | 274 |
| මැණික් | 143 | 91 | 45 | 113 | 108 | 124 | 86 | 105 | 76 | 69 | 70 | 95 | 118 | 130 | 173 | 164 | 149 |
| දියමන්ති | 178 | 166 | 192 | 216 | 247 | 265 | 312 | 348 | 418 | 317 | 322 | 414 | 417 | 295 | 198 | 148 | 105 |
| ස්වර්ණකරණ | 13 | 19 | 14 | 17 | 19 | 13 | 16 | 22 | 20 | 17 | 17 | 22 | 24 | 21 | 22 | 19 | 20 |
| ප්‍රවාහන උපකරණ | 15 | 81 | 100 | 164 | 145 | 105 | 138 | 151 | 108 | 127 | 144 | 225 | 165 | 146 | 152 | 244 | 131 |
| රථ වාහන | 5 | 4 | 3 | 5 | 8 | 13 | 20 | 23 | 39 | 50 | 58 | 49 | 86 | 32 | 39 | 40 | 42 |
| නැව්, බෝට්ටු සහ පාවෙන චක්‍රසන්න | 2 | 1 | 1 | 2 | 2 | 9 | 8 | 37 | 22 | 58 | 59 | 149 | 57 | 82 | 86 | 182 | 65 |
| අනෙකුත් | 8 | 76 | 96 | 157 | 135 | 83 | 111 | 91 | 48 | 20 | 28 | 27 | 22 | 33 | 27 | 22 | 25 |
| මුද්‍රණ කට්ටි නිෂ්පාදන | 2 | 2 | 2 | 2 | 3 | 9 | 15 | 34 | 47 | 48 | 246 | 235 | 42 | 36 | 52 | 46 | 42 |
| අනෙකුත් කාර්මික අපනයන | 197 | 105 | 170 | 126 | 166 | 285 | 311 | 487 | 497 | 418 | 517 | 608 | 619 | 633 | 694 | 669 | 712 |
| රසායනික නිෂ්පාදන | 31 | 28 | 31 | 35 | 53 | 73 | 65 | 78 | 71 | 74 | 93 | 118 | 117 | 120 | 134 | 126 | 126 |
| බහිස්මය අපනයන | 3 | 4 | 5 | 5 | 11 | 23 | 17 | 22 | 22 | 20 | 24 | 33 | 61 | 52 | 59 | 28 | 29 |
| වර්ග නොකළ අපනයන | 69 | 75 | 50 | 94 | 89 | 125 | 42 | 38 | - | - | 199 | 7 | 10 | 12 | 15 | 20 | 15 |
| මුළු අපනයන | 5,522 | 4,818 | 4,699 | 5,133 | 5,759 | 6,347 | 6,883 | 7,640 | 8,111 | 7,085 | 8,626 | 10,559 | 9,774 | 10,394 | 11,130 | 10,547 | 10,310 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

... සැලකිය යුතු නොවේ.

(අ) නාවකාලීන



සංඛ්‍යා ලේඛන පරිශීලනය

14 සංඛ්‍යා සටහන | ආනයන වටිනාකම

ඇ.මො.මිලියන

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|--------|--------|--------|--------|-------|---------|
| වාර්තෝත්තම නාණිඳි | 844 | 815 | 1,050 | 1,219 | 1,282 | 1,289 | 1,551 | 1,664 | 2,007 | 1,565 | 2,476 | 3,654 | 2,995 | 3,182 | 3,853 | 4,713 | 4,319 |
| ආහාර හා පාන වර්ග | 383 | 402 | 513 | 547 | 558 | 573 | 711 | 802 | 1,089 | 933 | 1,322 | 1,567 | 1,304 | 1,368 | 1,634 | 1,627 | 1,627 |
| සීනි | 141 | 115 | 132 | 116 | 111 | 132 | 224 | 151 | 203 | 218 | 363 | 426 | 345 | 289 | 255 | 253 | 343 |
| කිරි හා කිරි නිෂ්පාදන | 118 | 115 | 110 | 120 | 122 | 133 | 171 | 186 | 288 | 165 | 259 | 345 | 307 | 291 | 339 | 251 | 249 |
| හාල් | 4 | 11 | 18 | 9 | 59 | 16 | 6 | 39 | 44 | 23 | 59 | 18 | 24 | 18 | 282 | 135 | 13 |
| පිටි | 8 | 1 | 2 | 2 | 1 | 32 | 3 | 2 | 1 | 1 | 1 | 14 | 5 | 2 | 2 | 2 | 2 |
| මාළු | 68 | 69 | 65 | 63 | 56 | 68 | 92 | 108 | 115 | 119 | 128 | 147 | 134 | 162 | 141 | 218 | 235 |
| අනෙකුත් ආහාර හා පාන වර්ග | 213 | 140 | 186 | 237 | 208 | 192 | 216 | 317 | 437 | 407 | 512 | 617 | 489 | 607 | 614 | 768 | 786 |
| අර්තපාල් | 5.5 | 9.8 | 6.3 | 5.6 | 4.1 | 7.6 | 10.4 | 20.0 | 23.6 | 23.0 | 36.9 | 35.7 | 22.7 | 28.5 | 35.8 | 35.5 | 31.5 |
| මිරිස් | 22.2 | 17.0 | 17.5 | 22.5 | 16.6 | 16.2 | 26.3 | 36.9 | 41.3 | 42.5 | 44.2 | 82.4 | 46.4 | 49.3 | 59.6 | 77.3 | 92.7 |
| ළුනු | 26.0 | 26.0 | 27.0 | 26.0 | 27.0 | 26.0 | 28.0 | 57.0 | 53.0 | 60.0 | 96.0 | 86.0 | 51.9 | 100.1 | 65.3 | 122.0 | 100.0 |
| පරිස්පු | 39.5 | 36.7 | 35.0 | 29.9 | 29.6 | 31.6 | 37.6 | 59.6 | 108.0 | 113.0 | 129.0 | 116.8 | 68.9 | 104.1 | 121.2 | 148.0 | 139.4 |
| මුං ඇට | 5.3 | 3.0 | 2.3 | 2.5 | 4.0 | 3.0 | 3.8 | 7.4 | 11.0 | 10.7 | 15.6 | 13.8 | 7.3 | 11.2 | 13.6 | 27.2 | 15.6 |
| මෑ | 7.1 | 5.4 | 5.1 | 5.1 | 5.3 | 5.0 | 6.3 | 10.0 | 18.8 | 12.9 | 14.9 | 18.5 | 19.0 | 19.9 | 21.8 | 31.8 | 25.6 |
| කඩල | 9.8 | 5.9 | 6.5 | 6.5 | 7.3 | 4.4 | 6.3 | 9.8 | 17.3 | 17.7 | 17.8 | 26.9 | 25.6 | 20.5 | 20.0 | 23.7 | 30.1 |
| කුරක්කන් | 0.3 | 0.1 | 0.2 | 0.1 | 0.3 | 0.2 | 0.2 | 0.3 | 0.6 | 0.6 | 0.6 | 0.6 | 0.4 | ... | 0.2 | 0.1 | 0.6 |
| තෙල් සහ මේදය | 11.0 | 9.0 | 35.0 | 56.0 | 18.0 | 15.0 | 14.0 | 21.0 | 31.0 | 14.0 | 19.0 | 25.9 | 20.0 | 59.2 | 20.1 | 33.5 | 35.9 |
| කුළු බඩු | 28.0 | 27.0 | 28.0 | 32.0 | 26.0 | 24.0 | 35.0 | 50.0 | 64.0 | 65.0 | 72.0 | 111.0 | 68.0 | 79.9 | 98.2 | 113.3 | 131.4 |
| අනෙකුත් | 58.0 | 72.0 | 23.2 | 50.8 | 69.8 | 59.0 | 47.7 | 44.7 | 68.8 | 47.4 | 66.5 | 99.3 | 158.7 | 134.1 | 157.9 | 156.7 | 183.6 |
| ආහාර නොවන වාර්තෝත්තම නාණිඳි | 461 | 413 | 537 | 672 | 724 | 716 | 840 | 862 | 918 | 632 | 1,154 | 2,087 | 1,691 | 1,814 | 2,219 | 3,086 | 2,692 |
| වාහන | 40 | 37 | 138 | 249 | 249 | 235 | 308 | 244 | 239 | 93 | 455 | 881 | 495 | 582 | 897 | 1,360 | 795 |
| ගෘහ උපකරණ, ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර | 56 | 40 | 40 | 49 | 63 | 52 | 65 | 59 | 64 | 24 | 45 | 118 | 118 | 103 | 86 | 120 | 136 |
| රබර් නිෂ්පාදන | 34 | 26 | 29 | 32 | 37 | 38 | 42 | 44 | 51 | 46 | 72 | 83 | 80 | 88 | 90 | 114 | 112 |
| බෙහෙත් සහ මාෂධ නිෂ්පාදන | 96 | 92 | 105 | 105 | 117 | 135 | 162 | 179 | 212 | 202 | 217 | 348 | 372 | 378 | 381 | 460 | 526 |
| ගෘහ උපකරණ සහ දූව භාණ්ඩ | 55 | 48 | 48 | 50 | 59 | 63 | 69 | 70 | 75 | 61 | 88 | 127 | 117 | 125 | 134 | 150 | 182 |
| අනෙකුත් | 180 | 170 | 177 | 187 | 199 | 193 | 194 | 266 | 277 | 206 | 277 | 530 | 509 | 538 | 632 | 882 | 941 |
| ඇඟළුම් | 131.9 | 100.0 | 88.1 | 89.1 | 98.7 | 91.5 | 81.5 | 85.9 | 89.1 | 98.9 | 94.4 | 112.0 | 131.9 | 157.6 | 227.0 | 321.4 | 290.9 |
| අනෙකුත් ජලාස්පික උපකරණ | 34.1 | 30.0 | 21.6 | 23.1 | 25.5 | 28.9 | 36.3 | 32.9 | 29.8 | 18.3 | 20.7 | 33.0 | 35.4 | 33.2 | 34.0 | 52.8 | 28.9 |
| මුද්‍රිත පොත් | 4.2 | 3.7 | 10.8 | 2.9 | 3.2 | 4.5 | 4.8 | 5.0 | 4.4 | 21.5 | 19.8 | 15.0 | 1s4.1 | 11.9 | 10.4 | 10.7 | 13.0 |
| විදුලි පාන | 7.7 | 5.0 | 4.1 | 5.3 | 5.7 | 5.9 | 6.1 | 7.5 | 7.1 | 7.0 | 12.3 | 23.1 | 23.4 | 27.4 | 24.4 | 33.5 | 41.8 |
| සෛද්ධික සඳහා භාවිතා කරන උපකරණ | 6.6 | 3.9 | 3.8 | 5.6 | 4.9 | 5.1 | 7.4 | 7.5 | 9.7 | 11.0 | 10.6 | 6.0 | 6.0 | 5.6 | 4.3 | 4.0 | 5.0 |
| පුස්තක වර්ග සහ රූපලාවණ්‍ය උපකරණ | 4.9 | 2.3 | 2.7 | 3.0 | 3.6 | 2.8 | 4.3 | 4.2 | 6.2 | 4.8 | 5.6 | 10.7 | 6.8 | 8.1 | 6.7 | 9.0 | 13.5 |
| ගෑස් උදුන් | 4.5 | 2.2 | 3.6 | 3.1 | 3.4 | 3.7 | 3.6 | 3.5 | 3.8 | 3.7 | 5.0 | 9.4 | 6.4 | 6.8 | 5.7 | 9.2 | 11.6 |
| අන්තර් නාණිඳි | 3,376 | 3,406 | 3,667 | 4,023 | 4,953 | 5,607 | 6,257 | 6,983 | 9,019 | 6,159 | 8,054 | 12,274 | 11,578 | 10,554 | 11,398 | 9,638 | 9,869 |
| පොහොර | 79 | 68 | 75 | 87 | 107 | 134 | 163 | 192 | 577 | 182 | 240 | 407 | 311 | 239 | 272 | 290 | 137 |
| බනිජ තෙල් | 902 | 729 | 791 | 837 | 1,213 | 1,657 | 2,070 | 2,516 | 3,392 | 2,184 | 3,041 | 4,795 | 5,045 | 4,308 | 4,597 | 2,700 | 2,481 |
| රසායනික නිෂ්පාදන | 202 | 195 | 218 | 238 | 265 | 312 | 357 | 405 | 508 | 432 | 520 | 702 | 670 | 734 | 808 | 870 | 856 |

14 සංඛ්‍යා සටහන | ආනයන වටිනාකම

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|-----------------------------------|--------------|--------------|--------------|--------------|--------------|--------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| කඩදාසි සහ සහ කඩදාසි | 116 | 108 | 156 | 186 | 210 | 222 | 254 | 290 | 328 | 264 | 350 | 427 | 363 | 380 | 490 | 477 | 487 |
| කිරිගු සහ ඉරිගු | 143 | 131 | 144 | 158 | 209 | 168 | 217 | 255 | 402 | 269 | 265 | 429 | 364 | 323 | 405 | 357 | 249 |
| ඇඟළුම් | 1,139 | 1,459 | 1,414 | 1,476 | 1,634 | 1,659 | 1,656 | 1,724 | 1,788 | 1,529 | 1,812 | 2,321 | 2,266 | 2,046 | 2,328 | 2,296 | 2,705 |
| දියමන්ති සහ වටිනා ලෝහ | 161 | 147 | 179 | 217 | 218 | 244 | 257 | 284 | 545 | 277 | 378 | 1,076 | 588 | 483 | 175 | 162 | 514 |
| මූල ලෝහ | 64 | 55 | 124 | 175 | 253 | 298 | 298 | 252 | 275 | 167 | 239 | 354 | 440 | 406 | 478 | 471 | 456 |
| රජ වාහන සහ යන්ත්‍ර කොටස් | 79 | 65 | 70 | 82 | 94 | 105 | 121 | 127 | 159 | 127 | 176 | 223 | 211 | 210 | 228 | 264 | 281 |
| අනෙකුත් ආතරමැදි භාණ්ඩ | 491 | 449 | 496 | 567 | 750 | 808 | 864 | 938 | 1,045 | 728 | 1,033 | 1,540 | 1,320 | 1,425 | 1,616 | 1,752 | 1,703 |
| අර්ධ නිම යකඩ නිෂ්පාදන | 80 | 24 | 36 | 45 | 60 | 71 | 78 | 105 | 137 | 72 | 91 | 157 | 256 | 238 | 168 | 151 | n.a |
| එතිලීන් බහු අවයවික | 89 | 39 | 37 | 44 | 67 | 77 | 82 | 106 | 103 | 76 | 103 | 109 | 99 | 106 | 142 | 147 | 144 |
| සකස් නොකළ දුම්කොළ | 49 | 1 | 30 | 41 | 36 | 46 | 32 | 40 | 42 | 39 | 31 | 52 | 71 | 62 | 70 | 83 | 68 |
| පාම් තෙල් (පිරිසිදු කළ) | 71 | 18 | 34 | 24 | 53 | 131 | 131 | 145 | 127 | 35 | 68 | 161 | 67 | 81 | 123 | 111 | 84 |
| ආයෝජන භාණ්ඩ | 1,387 | 1,065 | 1,180 | 1,360 | 1,714 | 1,937 | 2,400 | 2,597 | 2,852 | 2,093 | 2,758 | 4,286 | 4,590 | 4,253 | 4,152 | 4,567 | 5,198 |
| යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ | 844 | 683 | 730 | 788 | 998 | 1,051 | 1,341 | 1,428 | 1,467 | 1,077 | 1,339 | 2,141 | 2,356 | 2,222 | 2,131 | 2,278 | 2,741 |
| රෙරකෝඩර්ස් සහ බැටරි | 38 | 13 | 15 | 18 | 29 | 50 | 49 | 119 | 124 | 107 | 87 | 124 | 138 | 152 | ෧෭෩ | 17 | 17 |
| වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ - භාවිතා කළ | 63 | 34 | 48 | 31 | 47 | 56 | 56 | 60 | 73 | 54 | 63 | 81 | 87 | 92 | 104 | 117 | 137 |
| වයර් කේබල් (විද්‍යුත්) | 26 | 16 | 14 | 11 | 20 | 18 | 19 | 5 | 13 | 11 | 38 | 33 | 32 | 34 | 33 | 37 | 31 |
| ගෑස් සිලිකන්ස් (කම්මාන සඳහා) | 6 | 4 | 4 | 3 | 4 | 3 | 4 | 7 | 6 | 3 | 6 | 12 | ෧෭෩ | ෧෭෩ | ෧෭෩ | ෧෭෩ | ෧෭෩ |
| ප්‍රවාහන උපකරණ | 245 | 127 | 156 | 228 | 269 | 333 | 405 | 410 | 481 | 357 | 593 | 1,065 | 992 | 668 | 707 | 931 | 880 |
| ගොඩනැගිලි ද්‍රව්‍ය | 296 | 254 | 292 | 342 | 443 | 548 | 651 | 753 | 900 | 656 | 822 | 1,076 | 1,237 | 1,357 | 1,309 | 1,352 | 1,569 |
| යකඩ පයිප්ප සහ විදුලි | 84 | 34 | 38 | 45 | 63 | 79 | 85 | 93 | 126 | 88 | 108 | 85 | 84 | 70 | 56 | 70 | 79 |
| අනෙකුත් ආයෝජන භාණ්ඩ | 2 | 1 | 2 | 2 | 4 | 5 | 3 | 6 | 4 | 3 | 4 | 4 | 5 | 6 | 5 | 6 | 8 |
| වර්ගීකරණය නොකළ ආනයන | 1,715 | 687 | 207 | 73 | 50 | 31 | 48 | 52 | 213 | 390 | 162 | 54 | 28 | 14 | 14 | 16 | 13 |
| මුළු ආනයන | 7,320 | 5,974 | 6,106 | 6,672 | 8,000 | 8,863 | 10,253 | 11,296 | 14,091 | 10,207 | 13,451 | 20,269 | 19,190 | 18,003 | 19,417 | 18,935 | 19,400 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා වර්ග දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

...සැලකිය යුතු නොවේ.

(අ) නාවකාලීන



15 සංඛ්‍යා සටහන | තෝරාගත් අයිතමයන්ගේ ආනයන ප්‍රමාණයන්

මෙ.මොන්. '000

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|---------|
| සීනි | 570.4 | 457.4 | 567.7 | 526.0 | 496.5 | 444.2 | 520.6 | 470.7 | 563.1 | 460.7 | 539.2 | 596.6 | 559.0 | 539.0 | 509.5 | 624.0 | 651.0 |
| කිරිපිට | 56.9 | 52.2 | 61.9 | 63.8 | 54.2 | 52.8 | 68.1 | 62.1 | 62.5 | 62.4 | 72.4 | 84.1 | 79.5 | 66.0 | 67.2 | 81.8 | 94.0 |
| අල | 116.5 | 62.6 | 38.0 | 40.5 | 28.0 | 40.8 | 46.6 | 85.9 | 99.4 | 99.6 | 129.9 | 130.5 | 112.8 | 123.2 | 118.2 | 142.2 | 148.1 |
| වියළි මිරිස් | 23.4 | 25.8 | 25.3 | 27.7 | 24.3 | 27.3 | 29.4 | 31.2 | 34.7 | 36.0 | 37.7 | 42.2 | 40.7 | 44.1 | 47.8 | 49.9 | 51.0 |
| ලොකු මැණි | 117.5 | 110.1 | 130.1 | 130.5 | 115.1 | 110.7 | 119.5 | 140.7 | 146.6 | 143.2 | 158.1 | 170.7 | 145.9 | 168.9 | 150.5 | 210.3 | 215.6 |
| රතු මැණි | 5.9 | 2.7 | 1.8 | 0.2 | 2.7 | 10.2 | 10.9 | 23.8 | 26.9 | 16.2 | 11.9 | 6.8 | 7.0 | 15.4 | 11.8 | 15.2 | 19.8 |
| පරිප්පු | 80.4 | 90.7 | 106.5 | 90.9 | 89.6 | 86.4 | 107.7 | 103.2 | 104.9 | 108.0 | 134.3 | 151.3 | 114.0 | 150.9 | 153.4 | 160.9 | 154.3 |
| හාල් | 14.9 | 52.0 | 95.1 | 34.5 | 221.7 | 51.7 | 11.5 | 88.0 | 84.7 | 51.7 | 125.8 | 27.8 | 36.2 | 22.9 | 599.7 | 285.6 | 29.5 |
| බඩ රේඛ | 115.2 | 157.3 | 94.6 | 128.5 | 148.8 | 146.8 | 83.7 | 78.4 | 82.5 | 27.2 | 9.6 | 7.0 | 1.0 | 0.5 | 86.8 | 67.2 | 41.9 |
| මුං ඇට | 6.8 | 8.7 | 7.1 | 8.2 | 12.7 | 9.3 | 11.5 | 12.8 | 13.7 | 14.2 | 11.5 | 10.5 | 7.9 | 7.1 | 5.2 | 11.5 | 13.9 |
| උණු | 7.3 | 7.9 | 6.9 | 7.6 | 5.4 | 4.6 | 6.2 | 7.1 | 5.0 | 3.3 | 1.5 | 7.1 | 3.2 | 4.2 | 6.3 | 8.1 | 12.0 |
| මැ | 21.9 | 21.9 | 18.1 | 17.9 | 20.3 | 21.3 | 25.2 | 26.9 | 27.2 | 26.7 | 33.0 | 36.1 | 31.9 | 30.8 | 35.9 | 45.4 | 35.6 |
| කඩල | 14.3 | 13.4 | 17.4 | 19.6 | 22.6 | 13.9 | 18.5 | 14.7 | 17.2 | 20.0 | 19.1 | 19.9 | 18.7 | 25.3 | 25.7 | 27.7 | 27.0 |
| කුරාන්ත | 0.5 | 0.8 | 1.1 | 0.6 | 1.8 | 1.4 | 1.9 | 2.6 | 2.9 | 3.3 | 2.1 | 2.2 | 3.6 | 12.0 | 0.7 | 0.8 | 2.2 |
| කපුටු | 0.2 | 0.1 | 0.1 | 0.2 | 0.1 | 0.2 | 0.3 | 0.6 | 0.7 | 0.4 | 0.6 | 0.9 | 0.7 | 1.1 | 1.0 | 5.6 | 6.1 |
| සෝයා බෝංචි | 2.9 | 3.2 | 3.5 | 1.5 | 1.6 | 1.3 | 0.2 | ... | 2.4 | 1.8 | 1.6 | ... | 0.1 | 1.1 | ... | 7.3 | 7.1 |
| කොන්ලෙල්ලි | 12.8 | 10.1 | 11.7 | 13.1 | 13.1 | 9.9 | 11.0 | 14.8 | 9.7 | 10.9 | 12.1 | 13.3 | 10.1 | 15.3 | 13.8 | 12.3 | 15.0 |
| කහ | 3.6 | 2.9 | 3.7 | 3.8 | 3.5 | 3.4 | 3.4 | 3.3 | 4.4 | 3.9 | 3.9 | 4.1 | 3.8 | 4.1 | 4.2 | 4.9 | 4.7 |
| කහ කුඩු | 0.2 | 0.1 | 0.1 | ... | 0.3 | 0.5 | 0.4 | 0.3 | 0.3 | 0.3 | 0.3 | 0.2 | ... | ... | ... | ... | 0.5 |
| සියමලා | 0.8 | ... | 0.4 | 0.7 | 0.1 | 1.0 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.9 | 0.7 | ... | ... | ... | 1.1 | 0.1 |
| සුදු මැණි | 13.7 | 15.7 | 19.0 | 19.5 | 17.5 | 18.4 | 18.4 | 20.9 | 25.0 | 21.2 | 20.4 | 23.8 | 23.1 | 24.4 | 27.0 | 28.2 | 26.0 |
| ඇපල් | 13.5 | 14.2 | 18.5 | 22.5 | 17.1 | 17.5 | 16.6 | 18.0 | 17.2 | 20.1 | 22.4 | 21.2 | 21.1 | 20.1 | 15.9 | 20.2 | 25.3 |
| මිරි | 2.5 | 2.7 | 3.4 | 3.9 | 3.5 | 3.0 | 3.5 | 3.4 | 3.7 | 3.4 | 4.3 | 6.9 | 6.6 | 6.2 | 3.8 | 6.9 | 8.4 |
| දොඩම් | 10.8 | 9.4 | 10.8 | 11.1 | 7.6 | 3.8 | 5.0 | 3.3 | 3.6 | 4.3 | 4.5 | 7.0 | 6.0 | 7.6 | 6.5 | 7.5 | 8.1 |
| ජමහාරං | ... | ... | ... | ... | 2.7 | 4.0 | 6.1 | 3.7 | 5.3 | 7.4 | 10.9 | 10.5 | 10.6 | 9.5 | 7.1 | 8.9 | 10.6 |
| කොමඩු | ... | ... | ... | ... | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | ... | - | ... | ... | - | ... | ... |
| ටින් මාළු | 21.8 | 20.3 | 20.1 | 18.1 | 18.1 | 20.2 | 19.7 | 23.1 | 18.2 | 13.6 | 16.7 | 20.7 | 19.6 | 22.2 | 19.7 | 49 | 37.1 |
| උම්බලකඩ | 4.3 | 5.6 | 6.2 | 5.9 | 5.2 | 5.5 | 5.6 | 3.6 | 3.1 | 3.2 | 2.9 | 2.8 | 1.4 | 1.4 | 1.3 | 2.2 | 2.7 |
| හාල්මැස්සන් | 19.1 | 19.2 | 17.6 | 20.9 | 17.6 | 21.5 | 23.2 | 25.4 | 22.8 | 25.4 | 27.3 | 27.6 | 25.2 | 23.5 | 24.9 | 24.6 | 24.5 |
| වෙනත් කරවල | 31.4 | 28.9 | 27.0 | 24.8 | 20.3 | 23.4 | 21.6 | 22.7 | 22.1 | 20.1 | 18.5 | 19.6 | 14.2 | 14.0 | 10.0 | 7.9 | 9.8 |
| පාම් තෙල් | 77.7 | 60.9 | 88.0 | 53.9 | 118.8 | 326.2 | 297.1 | 205.6 | 126.8 | 49.7 | 74.3 | 135.5 | 51.1 | 45.3 | 142.0 | 161.8 | 120.5 |
| පොල් තෙල් | 4.2 | 2.8 | 62.2 | 108.4 | 19.2 | 5.5 | 4.9 | 5.5 | 15.6 | 2.4 | 3.5 | 3.6 | 5.2 | 2.2 | 3.9 | 3.4 | 2.3 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේදු දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ.
 (අ) නාවකාලික

16 සංඛ්‍යා සටහන | තෝරාගත් අයිතමයන්ගේ ආනයන වටිනාකම

| අයිතමය | ඇ.මො.මිලියන | | | | | | | | | | | | | | | | |
|----------------------------|-------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|---------|
| | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
| සීනි | 141.0 | 115.0 | 132.0 | 116.0 | 111.4 | 132.3 | 223.7 | 151.0 | 203.0 | 218.0 | 363.0 | 426.0 | 345.0 | 288.9 | 255.5 | 252.5 | 342.5 |
| කිරි පිටි සහ කිරි නිෂ්පාදන | 118.0 | 115.0 | 110.0 | 120.0 | 122.0 | 133.0 | 171.0 | 186.0 | 288.0 | 165.0 | 259.0 | 345.0 | 307.0 | 291.0 | 339.4 | 250.9 | 249.3 |
| පිටි | 8.0 | 1.0 | 2.0 | 2.4 | 1.0 | 31.9 | 3.0 | 2.0 | 1.0 | 1.0 | 1.0 | 14.0 | 4.9 | 1.8 | 2.1 | 2.0 | 1.8 |
| අල | 5.5 | 9.8 | 6.3 | 5.6 | 4.1 | 7.6 | 10.4 | 20.0 | 23.6 | 23.0 | 36.9 | 35.7 | 22.7 | 28.4 | 35.8 | 35.5 | 31.5 |
| වියළි මිරිස් | 22.2 | 17.0 | 17.5 | 22.5 | 16.6 | 16.2 | 26.3 | 36.9 | 41.3 | 42.5 | 44.2 | 82.4 | 46.4 | 49.3 | 59.6 | 77.3 | 92.7 |
| ලොකු මැනු | 19.8 | 19.6 | 19.9 | 21.3 | 21.4 | 18.2 | 18.7 | 39.7 | 32.1 | 40.8 | 58.8 | 59.3 | 29.5 | 71.1 | 42.0 | 79.8 | 46.7 |
| රතු මැනු | 1.4 | 0.7 | 0.6 | 0.1 | 0.7 | 3.0 | 3.6 | 8.6 | 14.6 | 9.4 | 5.7 | 4.2 | 3.0 | 10.7 | 5.0 | 8.8 | 9.0 |
| පරිඥ | 39.5 | 36.7 | 35.0 | 29.9 | 29.6 | 31.6 | 37.6 | 59.6 | 108.0 | 113.0 | 129.0 | 116.8 | 68.9 | 104.1 | 121.2 | 148.0 | 139.4 |
| හාල් | 4.0 | 11.0 | 18.0 | 9.0 | 59.4 | 15.6 | 5.5 | 38.7 | 44.3 | 22.9 | 59.0 | 18.4 | 24.2 | 17.9 | 281.7 | 135.1 | 12.8 |
| බඩ රේඛ | 14.4 | 20.1 | 12.6 | 18.6 | 24.8 | 25.0 | 15.7 | 18.7 | 22.8 | 0.6 | 2.5 | 2.3 | 0.4 | 0.3 | 23.9 | 16.1 | 10.8 |
| මුං ඇට | 5.3 | 3.0 | 2.3 | 2.5 | 4.0 | 3.0 | 3.8 | 7.4 | 11.0 | 10.7 | 15.6 | 13.8 | 7.3 | 7.6 | 6.8 | 15.0 | 15.6 |
| උණ | 2.2 | 2.5 | 2.3 | 2.3 | 1.5 | 1.2 | 1.6 | 2.2 | 2.5 | 2.7 | 1.7 | 7.2 | 3.0 | 3.5 | 6.9 | 11.3 | 22.4 |
| මැ | 5.7 | 5.4 | 5.1 | 5.1 | 5.3 | 5.0 | 6.3 | 10.0 | 18.8 | 12.9 | 14.9 | 18.5 | 19.0 | 19.9 | 20.4 | 31.8 | 25.6 |
| කඩල | 6.3 | 5.9 | 6.5 | 6.5 | 7.3 | 4.4 | 6.3 | 9.8 | 17.3 | 17.7 | 17.8 | 26.9 | 25.6 | 20.5 | 20.0 | 23.7 | 30.1 |
| කුරක්කන් | 0.3 | 0.1 | 0.2 | 0.1 | 0.3 | 0.2 | 0.2 | 0.3 | 0.6 | 0.6 | 0.6 | 0.6 | 0.4 | ... | 0.2 | 0.1 | 0.6 |
| කටුපි | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... |
| සෝයා බෝංචි | 0.8 | 0.9 | 1.0 | 0.4 | 0.5 | 0.4 | 0.6 | ... | 0.9 | 0.7 | 0.8 | ... | 0.1 | ... | ... | 3.4 | 3.0 |
| කොන්කලලි | 4.0 | 3.7 | 4.0 | 3.9 | 3.9 | 2.8 | 3.2 | 6.6 | 10.9 | 9.5 | 9.5 | 9.9 | 6.5 | 14.8 | 19.2 | 14.0 | 10.0 |
| කහ | 1.9 | 1.0 | 1.6 | 1.6 | 1.3 | 1.1 | 1.1 | 1.1 | 2.7 | 4.2 | 8.2 | 7.0 | 3.7 | 4.6 | 4.6 | 6.5 | 7.1 |
| කහ කුඩු | 0.1 | ... | 0.1 | ... | 0.2 | 0.2 | 0.1 | 0.1 | 0.2 | 0.5 | 0.6 | 0.2 | ... | ... | ... | ... | ... |
| සියඹලා | 0.2 | ... | 0.1 | 0.1 | ... | 0.2 | ... | ... | ... | ... | 0.2 | 0.2 | - | ... | ... | 0.4 | ... |
| සුදු මැනු | 4.2 | 5.2 | 5.9 | 4.0 | 4.3 | 4.5 | 6.0 | 8.2 | 6.4 | 9.9 | 31.2 | 22.0 | 19.1 | 18.0 | 18.2 | 25.5 | 44.3 |
| ඇපල් | 6.1 | 5.9 | 7.9 | 9.0 | 6.1 | 5.4 | 5.2 | 5.7 | 5.4 | 7.7 | 9.6 | 9.7 | 14.4 | 19.8 | 17.2 | 18.3 | 24.0 |
| මිදි | 4.0 | 4.0 | 4.4 | 4.3 | 3.9 | 3.1 | 3.7 | 3.7 | 4.0 | 4.4 | 5.6 | 6.8 | 10.5 | 11.2 | 8.4 | 13.4 | 15.9 |
| දෙඬුම් | 2.6 | 2.2 | 2.8 | 3.0 | 2.1 | 1.5 | 1.8 | 1.4 | 1.6 | 2.0 | 2.3 | 3.7 | 4.0 | 5.2 | 4.7 | 4.6 | 5.9 |
| ජමහාරං | ... | ... | ... | 0.1 | 0.6 | 0.8 | 1.2 | 0.8 | 1.2 | 2.1 | 3.2 | 3.3 | 3.8 | 2.8 | 2.1 | 2.7 | 3.5 |
| කොමඩු | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.2 | 0.2 | 0.2 | 0.2 | 0.2 | 0.2 | ... | - | ... | ... | - | ... | 0.4 |
| ටින් මාළු | 19.5 | 16.6 | 19.5 | 17.9 | 17.6 | 23.3 | 27.0 | 34.8 | 39.4 | 32.1 | 38.6 | 50.7 | 43.6 | 47.5 | 39.5 | 81.9 | 66.2 |
| උම්බලකඩ | 8.7 | 11.2 | 10.4 | 9.1 | 7.8 | 8.3 | 8.5 | 5.9 | 8.1 | 14.1 | 11.5 | 12.3 | 7.5 | 6.6 | 5.0 | 11.4 | 13.7 |
| හාල්මැස්සන් | 16.7 | 16.5 | 12.7 | 14.5 | 11.7 | 14.5 | 25.2 | 29.1 | 26.5 | 31.4 | 35.1 | 39.1 | 40.0 | 55.2 | 44.9 | 49.1 | 62.1 |
| අඟකුක් කරවල | 28.7 | 33.0 | 28.4 | 24.4 | 20.5 | 23.2 | 27.8 | 27.4 | 31.2 | 37.0 | 32.0 | 36.8 | 30.0 | 25.3 | 18.1 | 15.4 | 22.5 |
| පාම් තෙල් | 28.4 | 17.7 | 33.6 | 24.1 | 53.5 | 130.9 | 131.0 | 145.3 | 127.4 | 35.3 | 68.1 | 160.6 | 67.2 | 81.4 | 123.0 | 103.5 | 84.1 |
| පොල් තෙල් | 2.2 | 0.9 | 25.4 | 46.7 | 8.0 | 2.7 | 3.0 | 4.9 | 13.4 | 1.8 | 3.6 | 6.6 | 4.8 | 2.2 | 0.2 | 5.8 | 3.7 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේඛ දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

...සැලකිය යුතු නොවේ.

(අ) නාවකාලීන



17 සංඛ්‍යා සටහන | වාහන ආනයනය හා වාහන ගහණය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| ආනය කරන ලද වාහන විකුටු | 99,918 | 93,417 | 74,612 | 130,713 | 208,930 | 236,868 | 295,928 | 337,693 | 296,290 | 258,244 | 169,493 | 383,099 | 533,056 | 374,175 | 308,398 | 482,003 | 655,086 | 471,424 |
| යතුරු පැදි | 29,741 | 37,717 | 37,546 | 70,749 | 117,301 | 142,445 | 193,411 | 209,635 | 177,193 | 153,191 | 117,913 | 221,832 | 252,036 | 186,372 | 159,791 | 322,257 | 349,523 | 329,920 |
| ත්‍රී රෝද රථ | 18,030 | 11,302 | 9,224 | 17,377 | 35,773 | 41,445 | 39,154 | 50,310 | 34,485 | 44,046 | 30,356 | 92,207 | 137,389 | 93,284 | 80,586 | 83,233 | 132,779 | 47,724 |
| ට්‍රැක්ටර් | 8,893 | 14,307 | 8,592 | 12,591 | 16,379 | 15,288 | 26,106 | 23,120 | 23,629 | 28,181 | 12,874 | 18,617 | 26,870 | 18,967 | 13,247 | 5,511 | 14,234 | 13,514 |
| භාණ්ඩ ප්‍රවාහන වාහන | 27,803 | 14,378 | 10,608 | 12,680 | 19,770 | 18,291 | 18,423 | 22,987 | 36,084 | 13,742 | 5,639 | 20,655 | 55,786 | 45,560 | 25,655 | 25,664 | 44,287 | 32,221 |
| මිශ්‍ර ප්‍රවාහන වාහන | 744 | 1,775 | 936 | 1,201 | 1,358 | 2,241 | 2,229 | 3,025 | 2,094 | 1,117 | 649 | 2,766 | 3,836 | 3,245 | 1,627 | 3,906 | 4,690 | 2,781 |
| බස් රථ | 14,621 | 13,723 | 7,614 | 15,989 | 17,871 | 16,876 | 15,944 | 28,464 | 22,315 | 17,273 | 1,852 | 26,745 | 56,370 | 26,312 | 27,084 | 41,030 | 109,059 | 44,942 |
| අනෙකුත් | 86 | 215 | 92 | 126 | 478 | 282 | 661 | 152 | 490 | 694 | 210 | 277 | 769 | 435 | 408 | 402 | 514 | 322 |
| මෝටර් රථ හා ලියාපදිංචි කරුම් විකුටු | 82,401 | 92,237 | 72,634 | 113,351 | 181,502 | 223,842 | 229,669 | 300,522 | 297,892 | 265,199 | 204,075 | 359,243 | 525,421 | 397,295 | 326,651 | 429,556 | 668,907 | 493,328 |
| මෝටර් කාර් | 6,206 | 13,893 | 8,426 | 12,003 | 21,184 | 19,116 | 17,283 | 27,578 | 22,603 | 20,237 | 5,762 | 23,072 | 57,886 | 31,546 | 28,380 | 38,780 | 105,628 | 45,172 |
| ත්‍රී රෝද රථ | 12,661 | 11,593 | 10,274 | 20,876 | 36,204 | 43,789 | 41,085 | 64,466 | 43,068 | 44,804 | 37,364 | 85,648 | 138,426 | 98,815 | 83,673 | 79,038 | 129,547 | 56,945 |
| යතුරු පැදි | 34,207 | 40,080 | 34,119 | 54,762 | 86,877 | 124,474 | 130,696 | 156,626 | 182,508 | 155,952 | 135,421 | 204,811 | 253,331 | 192,284 | 169,280 | 272,885 | 370,889 | 340,129 |
| බස් | 1,701 | 2,291 | 1,310 | 1,429 | 1,949 | 2,167 | 2,069 | 3,346 | 2,637 | 1,180 | 739 | 2,491 | 4,248 | 3,095 | 1,805 | 3,851 | 4,140 | 2,685 |
| ද්විචක්‍ර කාර්ය වාහන | 11,179 | 7,952 | 5,864 | 8,591 | 13,268 | 10,736 | 6,851 | 7,245 | 5,193 | 2,856 | 1,280 | 11,712 | 33,518 | 37,397 | 24,603 | 20,799 | 39,456 | 26,887 |
| භාණ්ඩ ප්‍රවාහන රථ - ලොරි | 7,323 | 8,750 | 6,095 | 8,166 | 11,158 | 10,703 | 14,262 | 20,436 | 18,408 | 14,038 | 8,225 | 11,845 | 14,818 | 12,266 | 5,872 | 5,121 | 7,142 | 7,563 |
| ඉඩම් වාහන - ට්‍රැක්ටර් | 7,417 | 7,285 | 6,063 | 7,078 | 10,004 | 11,535 | 15,597 | 19,040 | 21,346 | 24,357 | 13,951 | 17,363 | 20,073 | 18,450 | 10,772 | 7,070 | 9,977 | 10,285 |
| ඉඩම් වාහන - ට්‍රිලර් | 1,707 | 393 | 483 | 446 | 858 | 1,322 | 1,826 | 1,785 | 2,129 | 1,775 | 1,333 | 2,301 | 3,121 | 3,442 | 2,266 | 2,012 | 2,128 | 3,662 |
| මෝටර් රථ ගහණය විකුටු* | 1,246,750 | 1,706,382 | 1,779,016 | 1,892,367 | 2,073,869 | 2,297,711 | 2,527,380 | 2,827,902 | 3,125,794 | 3,390,993 | 3,595,068 | 3,954,311 | 4,479,732 | 4,877,027 | 5,203,678 | 5,633,234 | 6,302,141 | 6,795,469 |
| මෝටර් කාර් | 195,204 | 233,018 | 241,444 | 253,447 | 274,631 | 293,747 | 311,030 | 338,608 | 361,211 | 381,448 | 387,210 | 410,282 | 468,168 | 499,714 | 528,094 | 566,874 | 672,502 | 717,674 |
| ත්‍රී රෝද රථ | 35,665 | 101,965 | 112,239 | 133,115 | 169,319 | 213,108 | 254,193 | 318,659 | 361,727 | 406,531 | 443,895 | 529,543 | 667,969 | 766,784 | 850,457 | 929,495 | 1,059,042 | 1,115,987 |
| යතුරු පැදි | 641,221 | 834,586 | 868,705 | 923,467 | 1,010,344 | 1,134,818 | 1,265,514 | 1,422,140 | 1,604,648 | 1,760,600 | 1,896,021 | 2,100,832 | 2,354,163 | 2,546,447 | 2,715,727 | 2,988,612 | 3,359,501 | 3,699,630 |
| බස් | 53,181 | 64,963 | 66,273 | 67,702 | 69,651 | 71,818 | 73,887 | 77,233 | 79,870 | 81,050 | 81,789 | 84,280 | 88,528 | 91,623 | 93,428 | 97,279 | 101,419 | 104,104 |
| ද්විචක්‍ර කාර්ය වාහන | 68,857 | 135,632 | 141,496 | 150,087 | 163,355 | 174,091 | 180,942 | 188,187 | 193,380 | 196,236 | 197,516 | 209,228 | 242,746 | 280,143 | 304,746 | 325,545 | 365,001 | 391,888 |
| භාණ්ඩ ප්‍රවාහන රථ - ලොරි | 131,136 | 173,356 | 179,451 | 187,617 | 198,775 | 209,478 | 223,740 | 244,176 | 262,584 | 276,622 | 284,847 | 296,692 | 311,510 | 323,776 | 329,648 | 334,769 | 341,911 | 349,474 |
| ඉඩම් වාහන - ට්‍රැක්ටර් | 94,122 | 130,663 | 136,726 | 143,804 | 153,808 | 165,343 | 180,940 | 199,980 | 221,326 | 245,683 | 259,634 | 276,997 | 297,070 | 315,520 | 326,292 | 333,362 | 343,339 | 353,624 |
| ඉඩම් වාහන - ට්‍රිලර් | 27,364 | 32,199 | 32,682 | 33,128 | 33,986 | 35,308 | 37,134 | 38,919 | 41,048 | 42,823 | 44,156 | 46,457 | 49,578 | 53,020 | 55,286 | 57,298 | 59,426 | 63,088 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා රේදු දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

(අ) නාවකාලීන

* ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද මුළු රථ වාහන සංඛ්‍යාව

18 සංඛ්‍යා සටහන | බලශක්ති අංශය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|-------------------------|----------|--------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|--------|--------|--------|--------|--------|--------|---------|
| ස්ථාපිත ධාරිතාව | 1,409 | 1,838 | 1,999 | 2,251 | 2,483 | 2,499 | 2,411 | 2,434 | 2,444 | 2,645 | 2,684 | 2,818 | 3,146 | 3,312 | 3,356 | 3,932 | 3,847 | 4,018 |
| ජල විදුලිය | 1,137 | 1,150 | 1,161 | 1,172 | 1,247 | 1,281 | 1,291 | 1,314 | 1,324 | 1,345 | 1,379 | 1,383 | 1,401 | 1,584 | 1,625 | 1,665 | 1,680 | 1,726 |
| තාප බල | 272 | 685 | 835 | 1,056 | 1,233 | 1,215 | 1,115 | 1,115 | 1,115 | 1,285 | 1,290 | 1,390 | 1,396 | 1,338 | 1,335 | 1,215 | 1,115 | 1,215 |
| ගල් අඟුරු | - | - | - | - | - | - | - | - | - | - | - | - | 300 | 300 | 300 | 900 | 900 | 900 |
| සුළු* | - | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 |
| අනෙකුත් | - | - | - | - | - | - | 2 | 2 | 2 | 12 | 12 | 42 | 46 | 87 | 93 | 150 | 149 | 174 |
| උපරිම ඉල්ලුම | 980 | 1,405 | 1,445 | 1,422 | 1,516 | 1,563 | 1,748 | 1,893 | 1,842 | 1,922 | 1,868 | 1,955 | 2,163 | 2,146 | 2,164 | 2,152 | 2,283 | 2,453 |
| ලං.ඩි.ම. මුළු අලෙවිය | 3,915 | 5,258 | 5,236 | 5,502 | 6,209 | 6,667 | 7,255 | 7,832 | 8,276 | 8,417 | 8,441 | 9,268 | 10,023 | 10,474 | 10,621 | 11,063 | 11,786 | 12,785 |
| උත්පාදනය | 4,783 | 6,686 | 6,520 | 6,810 | 7,612 | 8,043 | 8,769 | 9,389 | 9,814 | 9,901 | 9,882 | 10,714 | 11,528 | 11,800 | 11,898 | 12,357 | 13,090 | 14,149 |
| සාමාන්‍ය විදුලි මිල | රු. 3.70 | 4.53 | 5.48 | 7.25 | 7.68 | 7.66 | 7.71 | 9.01 | 10.56 | 13.17 | 13.10 | 13.03 | 13.21 | 15.56 | 17.93 | 18.50 | 15.93 | 16 |
| සාමාන්‍ය විදුලි පිරිවැය | රු. 2.64 | 6.28 | 7.58 | 9.42 | 9.17 | 10.33 | 10.91 | 10.93 | 13.48 | 17.67 | 14.93 | 13.03 | 15.59 | 23.66 | 16.94 | 19.97 | 15.06 | 18 |
| විදුලිය සඳහා ප්‍රවේශය | '000 | ෧,෧෨෧. | 2,752 | 2,850 | 2,928 | 3,131 | 3,401 | 3,698 | 3,811 | 3,995 | 4,158 | 4,327 | 4,611 | 4,979 | 5,211 | 5,418 | 5,649 | 5,964 |
| විදුලිය සඳහා ප්‍රවේශය | % | 45.0 | 62.6 | 63.9 | 64.7 | 67.9 | 73.4 | 78.1 | 80.0 | 83.0 | 85.4 | 88.0 | 91.0 | 94.0 | 96.0 | 98.0 | 99.0 | 99.3 |

මූලාශ්‍රය : ලංකා විදුලිබල මණ්ඩලය

(අ) නාවකාලීන

* විදුලිබල මණ්ඩලය යටතේ පමණක් ස්ථාපිත කර ඇති සුළු බලශක්ති ධාරිතාව.

සටහන: ස්ථාපිත තාප බල ධාරිතාවට 2000-2004 කාලය තුළ කුලියට ලබා ගත් බලාගාර ධාරිතාවයද ඇතුළත් කර ඇත.

19 සංඛ්‍යා සටහන | මහා මාර්ග

| අයිතමය | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|
| මුළු | 109,626 | 110,392 | 110,792 | 111,001 | 111,436 | 112,964 | 113,506 | 113,573 | 113,674 | 114,272 | 114,768 | 115,272 | 115,383 | 117,012 | 116,407 | 118,059 |
| ජාතික මාර්ග | 11,126 | 11,482 | 11,649 | 11,658 | 11,693 | 11,773 | 11,874 | 11,891 | 11,922 | 12,019 | 12,019 | 12,258 | 12,289 | 12,369 | 12,380 | 12,380 |
| ඒ ශ්‍රේණිය | 4,216 | 4,216 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,219 | 4,215 | 4,215 | 4,215 |
| බී ශ්‍රේණිය | 6,910 | 7,266 | 7,430 | 7,439 | 7,474 | 7,554 | 7,655 | 7,672 | 7,703 | 7,800 | 7,800 | 7,944 | 7,949 | 7,993 | 7,995 | 7,995 |
| අධිවේගී මාර්ග | - | - | - | - | - | - | - | - | - | - | - | 95 | 121 | 161 | 170 | 170 |
| පළාත් මාර්ග | 15,500 | 15,500 | 15,743 | 15,743 | 15,743 | 16,532 | 16,532 | 16,532 | 16,532 | 16,973 | 17,429 | 17,614 | 17,614 | 19,083 | 18,397 | 18,353 |
| ග්‍රාමීය මාර්ග | 83,000 | 83,000 | 83,400 | 83,600 | 84,000 | 84,659 | 85,100 | 85,150 | 85,220 | 85,280 | 85,320 | 85,400 | 85,480 | 85,560 | 85,630 | 87,326 |
| මුළු මාර්ග ඝනත්වය | කි.මී./ | කි.මී.2 | | | | | | | | | | | | | | |
| ජාතික මහා මාර්ග ඝනත්වය | 0.17 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.18 | 0.19 | 0.19 | 0.19 | 0.19 | 0.19 |
| පළාත් මාර්ග ඝනත්වය | 0.24 | 0.24 | 0.24 | 0.24 | 0.24 | 0.25 | 0.25 | 0.25 | 0.25 | 0.26 | 0.27 | 0.27 | 0.27 | 0.29 | 0.28 | 0.28 |
| ග්‍රාමීය මාර්ග ඝනත්වය | 1.27 | 1.27 | 1.27 | 1.27 | 1.28 | 1.29 | 1.30 | 1.30 | 1.30 | 1.30 | 1.30 | 1.30 | 1.30 | 1.30 | 1.31 | 1.33 |
| ජාතික මාර්ගයන්හි හත්විය (IRI*) අගුව | | | | | | | | | | | | | | | | |
| ඉතා හොඳයි | % | - | - | - | - | - | 7 | 7 | 11 | 16 | 23 | 24 | 29 | 27 | 27 | 35 |
| හොඳයි | % | - | - | - | - | - | 28 | 23 | 24 | 27 | 23 | 29 | 36 | 27 | 28 | 29 |
| සාමාන්‍ය | % | - | - | - | - | - | 19 | 18 | 17 | 13 | 10 | 10 | 8 | 9 | 9 | 10 |
| දුර්වල | % | - | - | - | - | - | 36 | 41 | 37 | 33 | 26 | 17 | 13 | 16 | 16 | 11 |
| හොඳ නැති | % | - | - | - | - | - | 10 | 11 | 11 | 11 | 18 | 20 | 14 | 22 | 20 | 15 |

මූලාශ්‍රය : මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව

(අ) නාවකාලීන

*IRI = ජාත්‍යන්තර රළු හා විය මැනීමේ දර්ශකය

20 සංඛ්‍යා සටහන | වරාය සේවා

| අවිනිශ්චිත | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| ජාතික වාර්ෂික සංඛ්‍යාව* | 3,612 | 4,232 | 4,014 | 4,062 | 4,032 | 3,883 | 4,139 | 4,469 | 4,710 | 4,814 | 4,592 | 4,075 | 4,358 | 4,178 | 4,024 | 4,298 | 4,760 | 5,023 |
| කොළඹ | 3,277 | 3,832 | 3,570 | 3,787 | 3,838 | 3,688 | 3,929 | 4,228 | 4,326 | 4,424 | 4,114 | 3,910 | 4,124 | 3,870 | 3,667 | 3,742 | 4,197 | 4,405 |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 3,277 | 3,026 | 2,765 | 2,886 | 2,899 | 2,691 | 2,972 | 3,160 | 3,114 | 3,151 | 2,939 | 2,928 | 3,040 | 2,750 | 2,600 | 2,424 | 2,169 | 2,061 |
| දකුණු ආසියා විවිසුම් පර්යන්තය | - | 806 | 805 | 901 | 939 | 997 | 957 | 1,068 | 1,212 | 1,273 | 1,175 | 982 | 1,084 | 1,120 | 1,011 | 855 | 1,026 | 1,087 |
| කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| ගාල්ල | 69 | 97 | 117 | 76 | 73 | 88 | 114 | 100 | 87 | 68 | 32 | 48 | 73 | 69 | 36 | 60 | 72 | 96 |
| ත්‍රිකුණාමලය | 266 | 303 | 327 | 199 | 121 | 107 | 96 | 141 | 297 | 322 | 310 | 109 | 126 | 161 | 134 | 127 | 164 | 216 |
| මාගම් රඳුණ්ණිපුර මහින්ද රාජපක්ෂ වරාය කන්ටේනර් | - | - | - | - | - | - | - | - | - | - | - | - | 9 | 34 | 139 | 335 | 295 | 281 |
| කන්ටේනර්, මධ්‍යධී, පේදුරුකුඩුව සහ කොළඹ | - | - | - | - | - | - | - | - | - | - | 136 | 8 | 26 | 44 | 48 | 34 | 32 | 25 |
| මුළු භාණ්ඩ මෙහෙයුම් | 19,517 | 27,535 | 27,062 | 28,363 | 30,500 | 33,959 | 37,300 | 42,661 | 46,344 | 50,582 | 48,778 | 61,240 | 65,097 | 65,030 | 66,292 | 74,431 | 77,611 | 86,546 |
| කොළඹ | 17,414 | 25,222 | 24,741 | 26,273 | 28,198 | 31,299 | 34,523 | 39,428 | 43,502 | 47,960 | 46,373 | 58,768 | 62,016 | 61,669 | 63,482 | 70,794 | 73,718 | 81,879 |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 17,414 | 21,986 | 21,207 | 20,298 | 21,502 | 21,918 | 24,885 | 27,585 | 28,985 | 30,924 | 27,281 | 33,775 | 36,019 | 36,867 | 39,186 | 39,998 | 36,668 | 35,172 |
| දකුණු ආසියා විවිසුම් පර්යන්තය** | - | 3,236 | 3,534 | 5,975 | 6,696 | 9,381 | 9,638 | 11,843 | 14,517 | 17,036 | 19,092 | 24,993 | 25,997 | 24,802 | 23,551 | 22,148 | 16,893 | 21,196 |
| කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය*** | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| ගාල්ල | 237 | 597 | 662 | 526 | 482 | 578 | 655 | 735 | 627 | 459 | 167 | 318 | 464 | 422 | 207 | 394 | 542 | 771 |
| ත්‍රිකුණාමලය | 1,866 | 1,716 | 1,659 | 1,564 | 1,820 | 2,082 | 2,123 | 2,498 | 2,215 | 2,163 | 2,238 | 2,154 | 2,574 | 2,859 | 2,435 | 2,748 | 3,027 | 3,514 |
| මාගම් රඳුණ්ණිපුර මහින්ද රාජපක්ෂ වරාය කන්ටේනර් | - | - | - | - | - | - | - | - | - | - | - | - | 15 | 20 | 119 | 474 | 292 | 355 |
| කන්ටේනර්, මධ්‍යධී, පේදුරුකුඩුව සහ කොළඹ | - | - | - | - | - | - | - | - | - | - | - | 246 | 11 | 28 | 60 | 49 | 21 | 27 |
| මුළු වාණිජ මෙහෙයුම් (අ) | 1,049 | 1,733 | 1,727 | 1,765 | 1,959 | 2,221 | 2,455 | 3,079 | 3,381 | 3,687 | 3,464 | 4,137 | 4,263 | 4,187 | 4,306 | 4,908 | 5,185 | 5,735 |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 1,049 | 1,432 | 1,397 | 1,207 | 1,335 | 1,321 | 1,524 | 1,744 | 1,835 | 1,961 | 1,714 | 2,167 | 2,299 | 2,317 | 2,502 | 2,559 | 2,252 | 2,100 |
| දකුණු ආසියා විවිසුම් පර්යන්තය | - | 301 | 330 | 558 | 624 | 900 | 931 | 1,335 | 1,546 | 1,726 | 1,750 | 1,970 | 1,963 | 1,870 | 1,747 | 1,662 | 1,371 | 1,632 |
| කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| වහල් ප්‍රවහණන කිරීම* (අ) | 721 | 1,181 | 1,195 | 1,218 | 1,370 | 1,531 | 1,716 | 2,330 | 2,578 | 2,874 | 2,712 | 3,205 | 3,216 | 3,167 | 3,274 | 3,781 | 3,967 | 4,435 |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 721 | 959 | 959 | 848 | 964 | 949 | 1,106 | 1,297 | 1,412 | 1,517 | 1,301 | 1,604 | 1,652 | 1,652 | 1,825 | 1,916 | 1,711 | 1,617 |
| දකුණු ආසියා විවිසුම් පර්යන්තය | - | 222 | 236 | 370 | 406 | 582 | 610 | 1,033 | 1,166 | 1,357 | 1,411 | 1,601 | 1,564 | 1,515 | 1,405 | 1,325 | 1,043 | 1,314 |
| කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| සේවක සංඛ්‍යාව (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) | 16,492 | 19,344 | 18,561 | 17,910 | 13,936 | 13,233 | 13,527 | 13,660 | 13,667 | 13,715 | 13,367 | 12,828 | 11,008 | 10,200 | 9,886 | 9,598 | 9,550 | 9,651 |
| කොළඹ | 14,851 | 17,411 | 16,744 | 16,157 | 12,522 | 11,888 | 12,217 | 12,382 | 12,470 | 12,548 | 12,263 | 11,681 | 10,059 | 9,325 | 9,014 | 8,747 | 8,725 | 8,851 |
| ගාල්ල | 779 | 758 | 737 | 752 | 638 | 634 | 622 | 615 | 577 | 553 | 513 | 500 | 433 | 391 | 378 | 373 | 355 | 348 |
| ත්‍රිකුණාමලය | 862 | 1,175 | 1,080 | 1,001 | 776 | 711 | 688 | 663 | 620 | 614 | 591 | 598 | 466 | 436 | 426 | 419 | 417 | 402 |
| මාගම් රඳුණ්ණිපුර මහින්ද රාජපක්ෂ වරාය | - | - | - | - | - | - | - | - | - | - | - | - | 49 | 50 | 48 | 68 | 59 | 53 |
| ආදායම් (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) | 6,820 | 14,717 | 16,387 | 15,667 | 16,356 | 17,861 | 20,552 | 23,004 | 25,913 | 25,142 | 23,331 | 28,279 | 31,086 | 38,098 | 37,232 | 37,492 | 40,805 | 44,080 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය
 (අ) නාවකාරීක
 (ආ) TEUs = අඩි 20ට සමාන බහුල ඒකක
 * රුපුල් නැව්, නාවික යාත්‍රා, ධීවර යාත්‍රා, යොක් සහ කැනීම් යන්ත්‍ර හැර
 ** නැවත ගබඩා කිරීම ඇතුළත්
 *** ඇස්තමේන්තුගත වෛත් ප්‍රමාණය
 සටහන දකුණු ආසියා විවිසුම් කටයුතු 1999 වර්ෂයේදී ආරම්භ කරන ලදී.



සංඛ්‍යා ලේඛන පරිශීලනය

21 සංඛ්‍යා සටහන | ජල සම්පාදනය හා අපජලය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|-----------------|---------|---------|---------|---------|---------|---------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|--------------|
| නල ජලය සඳහා ප්‍රවේශය | ජනගහන % | 13.0 | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | 28.0 | ෧෭.෩. | 31.0 | 32.0 | 34.0 | 37.0 | 40.0 | 42.4 | 43.5 | 43.7 | 44.3 | 45.9 | 47.7 |
| විවිධ ජල ප්‍රවේශය | ජනගහන % | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | 71.0 | ෧෭.෩. | 75.0 | 77.0 | 78.0 | 80.0 | 81.0 | 82.9 | 84.1 | 88.7 | 84.6 | 86 | 87.8 |
| නල අප ජලය සඳහා ප්‍රවේශය* | ජනගහන % | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | 1.8 | 1.8 | 1.8 | 1.8 | 1.9 | 1.9 | 2.0 | 2.0 | 2.0 |
| සාමාන්‍ය පිරිවැය (මැසිකා)** | රු. 000. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | ෧෭.෩. | 406,069 | ෧෭.෩. | 587,222 | 741,554 | 880,770 | 946,918 | 1,066,353 | 1,160,719 | 1,331,254 | 1,440,848 | 1,607,839 | 1,774,605 | 1,828,748*** |
| සාමාන්‍ය ගෘහස්ථ බිල්පන (මෙසකට) | රු. ෧෭.෩. | 155.0 | 180.5 | 194.8 | 206.3 | 197.4 | 285.4 | 300.9 | 305.7 | 290.9 | 412.7 | 438.2 | 437.7 | 473.9 | 557.0 | 570.7 | 547.9 | 632.5 |
| ජල සැපයුම් සම්බන්ධතා | සංඛ්‍යාව | 325,259 | 581,165 | 665,166 | 732,935 | 782,724 | 841,505 | 907,622 | 989,395 | 1,078,892 | 1,186,931 | 1,353,573 | 1,449,301 | 1,587,663 | 1,707,742 | 1,831,998 | 1,953,721 | 2,092,471 |
| ජල නිෂ්පාදනය | සහ මිටර් මිලි. | 275 | 332 | 343 | 349 | 357 | 368 | 398 | 425 | 440 | 449 | 470 | 490 | 525 | 547 | 575 | 600 | 649 |
| ජල පරිභෝජනය | සහ මිටර් මිලි. | 150* | 213 | 220 | 230 | 233 | 244 | 253 | 284 | 299 | 309 | 322 | 342 | 368 | 381 | 411 | 436 | 483 |
| ජල අලෙවිය (බිල්පත් ඇදායම) | රු.මිලි. | 1,542 | 3,006 | 3,498 | 3,966 | 4,366 | 4,460 | 6,947 | 7,422 | 7,875 | 11,119 | 12,409 | 13,343 | 13,209 | 18,167 | 19,969 | 20,472 | 23,975 |
| ආදායම් නොලබන ජලය | | | | | | | | | | | | | | | | | | |
| කොළඹ නගරය | % ෧෭.෩. | 53.7 | 54.5 | 52.0 | 52.3 | 52.3 | 53.0 | 51.8 | 53.2 | 54.0 | 53.1 | 52.0 | 50.0 | 49.2 | 47.7 | 46.6 | 46.2 | 45.7 |
| දීප ව්‍යාප්ත | % ෧෭.෩. | 35.7 | 35.8 | 34.2 | 34.9 | 34.9 | 33.7 | 34.4 | 33.1 | 32.1 | 31.1 | 31.6 | 30.4 | 29.9 | 30.2 | 28.5 | 27.3 | 25.5 |
| සේවකයින් | සංඛ්‍යාව | 7,555 | 7,809 | 8,334 | 8,103 | 8,187 | 7,806 | 8,335 | 8,848 | 9,006 | 9,063 | 9,018 | 9,199 | 9,670 | 9,953 | 10,483 | 10,245 | 10,352 |
| සේවකයින් | සම්බන්ධතා දහසකට | 23.4 | 13.4 | 12.5 | 11.1 | 10.5 | 9.3 | 8.8 | 8.2 | 7.6 | 7.2 | 6.7 | 6.4 | 6.1 | 5.8 | 5.7 | 5.2 | 5.0 |
| එකතු කිරීමේ කාර්යක්ෂමතාවය (එකතු කිරීම / බිල් කිරීම) | | 0.89 | 0.99 | 0.96 | 0.97 | 1.09 | 1.10 | 1.02 | 1.00 | 0.99 | 0.94 | 1.00 | 0.99 | 0.98 | 1.01 | 1.00 | 1.11 | 1.00 |

මූලාශ්‍රය : ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

(අ) තාවකාලික

*වැඩිවන ජනගහනයක් සමඟ නල අපජල සබඳතා සැලකිය යුතු පමණින් වැඩි වී නොමැති බැවින් නල අපජල සඳහා ප්‍රවේශය වැඩි වීම වෙනස්වීම් නැත.

**මෙම පිරිවැයට මුළු මෙහෙයුම් වියදම්, ක්ෂයවීම් සහ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා පොලී අඩංගු වේ.

*** ඇස්තමේන්තුගත

22 සංඛ්‍යා සටහන | සන්නිවේදන

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|---------|---------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|------------|------------|------------|------------|------------|------------|------------|------------|------------|
| විදුලි සංදේශ | | | | | | | | | | | | | | | | | | |
| ස්ථාවර සේවා ප්‍රවේශය | 204,350 | 767,411 | 829,282 | 883,108 | 933,771 | 991,239 | 1,243,993 | 1,884,078 | 2,742,059 | 3,446,411 | 3,435,958 | 3,534,575 | 3,608,392 | 3,449,391 | 2,706,787 | 2,709,848 | 2,601,196 | 2,550,432 |
| දිනෙන් සහිත සේවා | 204,350 | 653,144 | 708,200 | 768,620 | 817,750 | 860,468 | 919,040 | 909,894 | 931,737 | 933,536 | 872,120 | 896,710 | 941,780 | 999,354 | 1,062,065 | 1,123,126 | 1,128,291 | 1,166,348 |
| දිනෙන් රහිත ප්‍රවේශයන් (අ) | ලැ.නො. | 114,267 | 121,082 | 114,488 | 116,021 | 130,771 | 324,953 | 974,184 | 1,810,322 | 2,512,875 | 2,563,838 | 2,637,865 | 2,666,612 | 2,450,037 | 1,644,722 | 1,586,722 | 1,472,905 | 1,384,084 |
| ජංගම දුරකථන (අ) | 51,316 | 430,202 | 667,662 | 931,580 | 1,393,403 | 2,211,158 | 3,361,775 | 5,412,496 | 7,983,489 | 11,082,508 | 14,264,442 | 17,246,567 | 18,319,447 | 20,324,070 | 20,315,150 | 22,123,000 | 24,384,544 | 26,227,631 |
| දුරකථන ඝනත්වය (ජංගම දුරකථන ඇතුළුව) | 1.4 | 6.3 | 8.0 | 9.6 | 12.1 | 16.5 | 23.4 | 36.7 | 53.6 | 71.9 | 86.6 | 100.8 | 105.1 | 116.9 | 112.4 | 119.6 | 128.7 | 135.7 |
| වෙළඳ දුරකථන කටී | | | | | | | | | | | | | | | | | | |
| සංඛ්‍යාව | 850 | 8,222 | 7,281 | 6,681 | 6,440 | 6,095 | 6,285 | 7,561 | 8,526 | 7,417 | 7,378 | 7,054 | 6,458 | 6,983 | 6,788 | 6,642 | 5,809 | 5,301 |
| අන්තර්ජාල සහ විද්‍යුත් තැපැල් ග්‍රාහකයින් | ලැ.නො. | 40,497 | 61,532 | 70,082 | 85,500 | 93,300 | 115,000 | 130,000 | 202,348 | 234,000 | 249,756 | 280,000 | 359,216 | 423,194 | 507,845 | 606,100 | 682,512 | 929,089 |
| ජංගම පුළුල් පරාස ග්‍රාහකයින් * | - | - | - | - | - | - | - | - | - | - | 91,356 | 200,000 | 485,533 | 942,461 | 1,501,611 | 2,790,195 | 3,408,408 | 3,991,465 |
| අන්තර්ජාල සේවා සපයන්නන් | - | - | - | - | - | - | 1 | 3 | 4 | 5 | 8 | 9 | 20 | 19 | 15 | 15 | 15 | 13 |
| තැපැල් | | | | | | | | | | | | | | | | | | |
| රාජ්‍ය අංශයේ තැපැල් කාර්යාල | 3,966 | 4,043 | 4,043 | 4,038 | 4,041 | 4,040 | 4,043 | 4,046 | 4,051 | 4,053 | 4,057 | 4,059 | 4,058 | 4,062 | 4,061 | 4,063 | 4,063 | 4,062 |
| ප්‍රධාන තැපැල් කාර්යාල | 563 | 597 | 602 | 614 | 625 | 629 | 633 | 637 | 641 | 645 | 647 | 649 | 648 | 651 | 651 | 653 | 653 | 652 |
| උප තැපැල් කාර්යාල | 3,376 | 3,446 | 3,441 | 3,424 | 3,416 | 3,411 | 3,410 | 3,409 | 3,410 | 3,408 | 3,410 | 3,410 | 3,410 | 3,411 | 3,410 | 3,410 | 3,410 | 3,410 |
| වෙබ්දැලික අංශයේ තැපැල් කාර්යාල | 179 | 309 | 339 | 421 | 621 | 650 | 654 | 679 | 646 | 654 | 657 | 606 | 675 | 676 | 602 | 629 | 629 | 629 |
| වෙබ්දැලික තැපැල් කාර්යාල | 179 | 309 | 339 | 376 | 420 | 436 | 439 | 463 | 480 | 488 | 494 | 491 | 512 | 516 | 497 | 524 | 524 | 524 |
| ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල | - | - | - | - | 156 | 156 | 157 | 158 | 159 | 159 | 159 | 111 | 156 | 156 | 101 | 101 | 101 | 101 |
| වතු නියෝජිත තැපැල් කාර්යාල** | - | - | - | 45 | 45 | 58 | 58 | 58 | 7 | 7 | 4 | 4 | 7 | 4 | 4 | 4 | 4 | 4 |

මූලාශ්‍ර : තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෙලිකොම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

(අ) නාවකාලික

(ආ) 2013 වසරේ සක්‍රීය ග්‍රාහකයන්ගේ වර්ගීකරණ සංශෝධනයක් හේතුවෙන් දිනෙන් රහිත ප්‍රවේශයන් සහ ජංගම දුරකථන සංඛ්‍යාවෙහි වැඩිවීමක් සිදුවිය.

* 2014 සිට ජංගම පුළුල් පරාස ග්‍රාහකයින් නිර්වචනය සංශෝධනය කර ඇත.

** වතු අංශයේ සාමාජික සහ සංස්කෘතිමය ගැටළු විසඳීම සඳහා වූ ජනාධිපති කොමිෂමේ නිර්දේශයන් මත 2002 වර්ෂයේදී ආරම්භ කරන ලද තුන් අවුරුදු ව්‍යාපෘතිය යටතේ වතු නියෝජිත තැපැල් කාර්යාල පිහිටුවන ලදී. නමුත් නියෝජිත තැපැල් කාර්යාල සඳහා වතු පහසුකම් සහ පල සමපත් සංවර්ධන අමාත්‍යාංශයෙහිගේ අඛණ්ඩ මූල්‍යමය ලබා දීම සිදු නොකිරීම හා වම නියෝජිතයන්ට ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීම සඳහා ව්‍යාපාර ප්‍රවර්ධනය කර ගැනීමට නොහැකි වීම මත 2006 වර්ෂයේ සිට මෙම කාර්යාල වැඩි යමින් පවතී.



සංඛ්‍යා ලේඛන පරිශීලකය

2.3 සංඛ්‍යා සටහන | බොර තෙල් සහ බනිජ නිෂ්පාදන

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|---------|
| චාන්දන මිල (රුපියල් ආසන්න) | | | | | | | | | | | | | | | | | |
| බොර තෙල් | | | | | | | | | | | | | | | | | |
| වෙල් | 17.96 | 25.28 | 28.52 | 29.88 | 39.65 | 56.75 | 62.31 | 91.45 | 41.58 | 74.67 | 91.80 | 107.97 | 109.64 | 110.63 | 62.16 | 37.72 | 45.03 |
| WTI | 19.03 | 28.40 | 29.44 | 32.12 | 43.23 | 59.41 | 62.00 | 91.36 | 41.44 | 74.49 | 89.22 | 98.61 | 88.19 | 97.90 | 59.10 | 37.24 | 43.92 |
| බ්‍රැන්ඩ් | 16.81 | 22.16 | 25.71 | 27.86 | 34.26 | 53.13 | 58.67 | 85.75 | 41.00 | 75.49 | 89.18 | 106.20 | 105.67 | 107.94 | 60.39 | 34.70 | 41.27 |
| මධ්‍යස්ථ* | ලැ.නො. | 27.42 | 23.67 | 24.41 | 26.93 | 34.13 | 50.42 | 68.50 | 94.51 | 62.02 | 78.22 | 106.64 | 109.55 | 109.98 | 96.95 | 51.24 | 41.81 |
| පිරිසතුරු නිෂ්පාදන (Singapore Plattes) (වාර්ෂික සාමාන්‍යය) | | | | | | | | | | | | | | | | | |
| පෙට්‍රල් | 20.89 | 31.26 | 27.92 | 33.64 | 46.34 | 62.14 | 72.54 | 81.73 | 101.95 | 68.18 | 86.23 | 117.33 | 120.29 | 116.30 | 108.14 | 66.34 | 53.32 |
| ඩීසල් | 21.54 | 32.72 | 30.09 | 32.71 | 46.60 | 65.86 | 78.06 | 86.10 | 122.01 | 69.77 | 89.97 | 125.34 | 127.37 | 121.50 | 112.10 | 64.18 | 52.05 |
| භූමිතෙල් | 22.84 | 34.48 | 29.77 | 32.90 | 47.61 | 67.93 | 80.66 | 86.77 | 122.08 | 70.14 | 90.18 | 125.29 | 126.84 | 122.98 | 112.49 | 64.55 | 52.83 |
| දේශීය මිල (රුපියල් ආසන්න) | | | | | | | | | | | | | | | | | |
| පෙට්‍රල් (මික්ටේන් 92)** | 50.00 | 50.00 | 49.00 | 53.00 | 70.00 | 80.00 | 92.00 | 117.00 | 120.00 | 115.00 | 115.00 | 137.00 | 159.00 | 162.00 | 150.00 | 117.00 | 117.00 |
| පෙට්‍රල් (මික්ටේන් 95) | - | 53.00 | 52.00 | 56.00 | 73.00 | 83.00 | 95.00 | 120.00 | 133.00 | 133.00 | 133.00 | 155.00 | 167.00 | 170.00 | 158.00 | 128.00 | 128.00 |
| සුදු ඩීසල් | 12.40 | 24.50 | 30.00 | 32.00 | 44.00 | 50.00 | 60.00 | 75.00 | 70.00 | 73.00 | 73.00 | 84.00 | 115.00 | 121.00 | 111.00 | 95.00 | 95.00 |
| සුපිරි ඩීසල් | 15.20 | 29.80 | 31.80 | 35.30 | 49.30 | 55.30 | 65.30 | 80.30 | 85.30 | 88.30 | 88.30 | 106.30 | 142.00 | 145.00 | 133.00 | 110.00 | 110.00 |
| භූමිතෙල් | 9.50 | 18.40 | 17.40 | 24.00 | 25.50 | 30.50 | 48.00 | 68.00 | 50.00 | 51.00 | 51.00 | 71.00 | 106.00 | 106.00 | 81.00 | 49.00 | 49.00 |
| ද්විතෙල් - 800 Sec | 6.80 | 15.10 | 17.00 | 21.90 | 23.70 | 25.20 | 32.80 | 45.80 | 33.90 | 32.90 | 42.20 | 52.20 | 92.20 | 92.20 | 92.20 | 80.00 | 82.20 |
| ද්විතෙල් - 1000 Sec | 6.50 | 14.60 | 16.50 | 21.20 | 23.20 | 24.70 | 31.40 | 44.40 | 32.70 | 32.70 | 48.70 | 48.70 | - | - | - | - | - |
| ද්විතෙල් - 1500 Sec | 14.00 | 15.80 | 20.70 | 22.30 | 24.30 | 30.30 | 43.30 | 51.70 | 25.00 | 32.70 | 40.00 | 50.00 | 90.00 | 90.00 | 90.00 | - | 80.00 |
| ද්විතෙල් - 3500 Sec | 12.40 | 14.10 | 18.90 | 20.70 | 22.00 | 28.00 | 41.00 | 41.00 | 45.00 | 26.00 | 40.00 | 50.00 | 90.00 | 90.00 | - | - | 80.00 |
| ආනයනය කළ ප්‍රමාණය | | | | | | | | | | | | | | | | | |
| බොර තෙල් | 1,872 | 2,330 | 1,955 | 2,300 | 1,995 | 2,200 | 2,008 | 2,151 | 1,968 | 1,853 | 2,066 | 1,819 | 2,070 | 1,486 | 1,743 | 1,824 | 1,763 |
| පිරිසතුරු නිෂ්පාදන (ආ) | 563 | 1,266 | 1,419 | 1,344 | 1,168 | 1,644 | 1,823 | 1,926 | 2,411 | 2,476 | 2,991 | 4,283 | 4,891 | 4,376 | 4,993 | 5,204 | 6,292 |
| එල්.ඩී.ගැස් | 66 | 134 | 126 | 137 | 141 | 148 | 149 | 158 | 144 | 146 | 163 | 180 | 199 | 197 | 198 | 277 | 345 |
| එල්.ඩී.ගැස් | 14 | 12 | 15 | 20 | 20 | 15 | 13 | 15 | 16 | 16 | 23 | 24 | 17 | 22 | 28 | 10 | 9 |
| දේශීය ආශ්‍රේය | | | | | | | | | | | | | | | | | |
| පෙට්‍රල් (මික්ටේන් 92)** | 190 | 220 | 244 | 277 | 375 | 417 | 526 | 487 | 490 | 518 | 573 | 676 | 726 | 733 | 767 | 911 | 1,036 |
| පෙට්‍රල් (මික්ටේන් 95) | 789 | 1,715 | 1,675 | 1,728 | 1,663 | 1,890 | 1,862 | 1,633 | 1,752 | 1,606 | 1,663 | 1,985 | 2,054 | 1,705 | 1,947 | 1,779 | 2,125 |
| සුදු ඩීසල් | 107 | 47 | 49 | 47 | 42 | 36 | 17 | 9 | 14 | 9 | 12 | 15 | 42 | 50 | 61 | 74 | 97 |
| සුපිරි ඩීසල් | 222 | 229 | 228 | 229 | 207 | 204 | 252 | 206 | 168 | 151 | 165 | 169 | 143 | 126 | 122 | 130 | 137 |
| භූමිතෙල් | 241 | 785 | 811 | 758 | 715 | 748 | 1,026 | 912 | 986 | 999 | 1,110 | 1,117 | 1,222 | 1,322 | 827 | 915 | 817 |
| ද්විතෙල් | 77 | 146 | 141 | 157 | 161 | 166 | 165 | 170 | 174 | 194 | 210 | 228 | 228 | 218 | 232 | 293 | 356 |
| බනිජ තෙල් බදු ආදායම | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. | ලැ.නො. |
| එයින් නිෂ්පාදන බදු | ලැ.නො. | 10,700 | 12,948 | 16,708 | 13,251 | 14,817 | 17,041 | 18,234 | 19,124 | 18,977 | 23,018 | 22,470 | 28,466 | 27,131 | 28,732 | 45,092 | 55,719 |

(අ) කාමරාලීන

(ආ) ගල් අගුරු ආනයනය ඇතුළත්

*පෙට්‍රල් : ලංකා බනිජ තෙල් නීතිගත සාධාරණ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ බලශක්ති සංඛ්‍යාතන - Index Mundi(www.indexmundi.com/commodities)

**පෙට්‍රල් (92 මික්ටේන්) 2014 සිට දෙනු ලැබූ මිල

24 සංඛ්‍යා සටහන | බනිජ තෙල් නිෂ්පාදන බදු ව්‍යුහය

| අවසරය | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|---|------------|--------|--------|--------|--------|--------|--------|--------|------------------|------------------|--------------------------|--------------------------|-------------------------|-------------------------|--------|
| පෙට්‍රල් | | | | | | | | | | | | | | | |
| එකතු කළ අගය මතු බදු (VAT) | % | 10 | 10 | 15 | 15 | 15 | 15 | 5 | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| අත්‍යයන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | 20 | 16 | රු.35 නිර්මල සහන | රු.35 නිර්මල සහන | රු.35 (රු.23 නිර්මල සහන) | රු.35 (රු.23 නිර්මල සහන) | රු.35 | රු.35 | 35 |
| නිෂ්පාදන බදු | ලීටරයට රු. | 21 | 21 | 20 | 20 | 20 | 20 | 25 | 25 | 25 | 25 | 27 | 27 | 27 | 27 |
| වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) | % | 1 | 1 | 1 | 1.5 | 2.5 | 3 | 3 | 3 | 5 | 5 | 5 | 5 | 5 | 7.5 |
| ජාතිය ගොඩනැගීමේ බදු (NBT) | % | - | - | - | - | - | - | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| සමාජ වගකීම් බද්ද (SRL) | % | - | - | - | - | 1 | 1 | 1.5 | 1.5 | - | - | - | - | - | - |
| අධිකාර | % | - | - | - | - | 10 | 10 | 15 | නි.කි. | - | - | - | - | - | - |
| පළාත් පිරිවැටුම් බදු (PTT) | % | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | - | - | - | - | - | - |
| විසල් | | | | | | | | | | | | | | | |
| එකතු කළ අගය මතු බදු (VAT) | % | 10 | 10 | 15 | 15 | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| අත්‍යයන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | රු.15 නිර්මල සහන | රු.15 නිර්මල සහන | රු.15 (රු.13 නිර්මල සහන) | රු.15 (රු.13 නිර්මල සහන) | රු.15 (රු.6 නිර්මල සහන) | රු.15 (රු.6 නිර්මල සහන) | 15 |
| නිෂ්පාදන බදු | ලීටරයට රු. | 3 | 3 | 2.25 | 2.5 | 2.5 | 2.5 | 2.5 | 2.5 | 2.5 | 2.5 | 3 | 3 | 3 | 13 |
| වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) | % | 1 | 1 | 1 | 1.5 | 2.5 | 3 | 3 | 3 | 5 | 5 | 5 | 5 | 5 | 7.5 |
| ජාතිය ගොඩනැගීමේ බදු (NBT) | % | - | - | - | - | - | - | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| සමාජ වගකීම් බද්ද (SRL) | % | - | - | - | - | 1 | 1 | 1.5 | 1.5 | - | - | - | - | - | - |
| අධිකාර | % | - | - | - | - | 10 | 10 | 15 | නි.කි. | - | - | - | - | - | - |
| පළාත් පිරිවැටුම් බදු (PTT) | % | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | - | - | - | - | - | - |
| වග්ගි.ගණය | | | | | | | | | | | | | | | |
| එකතු කළ අගය මතු බදු (VAT) | % | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| අත්‍යයන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| නිෂ්පාදන බදු | ලීටරයට රු. | 1.25 | 1.25 | 1.25 | 1.25 | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) | % | 1 | 1 | 1 | 1.5 | 2.5 | 3 | 3 | 3 | 5 | 5 | 5 | 5 | 5 | 7.5 |
| ජාතිය ගොඩනැගීමේ බදු (NBT) | % | - | - | - | - | - | - | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| සමාජ වගකීම් බද්ද (SRL) | % | - | - | - | - | 1 | 1 | 1.5 | 1.5 | - | - | - | - | - | - |
| අධිකාර | % | - | - | - | - | 10 | 10 | 15 | නි.කි. | - | - | - | - | - | - |
| පළාත් පිරිවැටුම් බදු (PTT) | % | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | - | - | - | - | - | - |
| වග්ගි.ගණයේ | | | | | | | | | | | | | | | |
| එකතු කළ අගය මතු බදු (VAT) | % | 10 | 10 | 15 | 15 | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| අත්‍යයන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| නිෂ්පාදන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) | % | 1 | 1 | 1 | 1.5 | 2.5 | 3 | 3 | 3 | 5 | 5 | 5 | 5 | 5 | 7.5 |
| ජාතිය ගොඩනැගීමේ බදු (NBT) | % | - | - | - | - | - | - | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| සමාජ වගකීම් බද්ද (SRL) | % | - | - | - | - | 1 | 1 | 1.5 | 1.5 | - | - | - | - | - | - |
| අධිකාර | % | - | - | - | - | 10 | 10 | 15 | නි.කි. | - | - | - | - | - | - |
| පළාත් පිරිවැටුම් බදු (PTT) | % | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | - | - | - | - | - | - |
| වග්ගි.ගණයේ | | | | | | | | | | | | | | | |
| එකතු කළ අගය මතු බදු (VAT) | % | 10 | 10 | 15 | 15 | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| අත්‍යයන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| නිෂ්පාදන බදු | ලීටරයට රු. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL) | % | 1 | 1 | 1 | 1.5 | 2.5 | 3 | 3 | 3 | 5 | 5 | 5 | 5 | 5 | 7.5 |
| ජාතිය ගොඩනැගීමේ බදු (NBT) | % | - | - | - | - | - | - | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. | නි.කි. |
| සමාජ වගකීම් බද්ද (SRL) | % | - | - | - | - | 1 | 1 | 1.5 | 1.5 | - | - | - | - | - | - |
| අධිකාර | % | - | - | - | - | 10 | 10 | 15 | නි.කි. | - | - | - | - | - | - |
| පළාත් පිරිවැටුම් බදු (PTT) | % | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | - | - | - | - | - | - |

මූලාශ්‍රය: රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සටහන: නි.කි.- නිදහස් කිරීම



2.5 සංඛ්‍යා සටහන | සෞඛ්‍ය සේවාවන්

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|-------------------------------------|-----------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|-----------|-----------|--------|---------|
| රෝගී | 535 | 581 | 594 | 605 | 605 | 605 | 606 | 604 | 734 | 747 | 716 | 740 | 778 | 790 | 809 | 811 | 827 | 823 |
| රාජ්‍ය | 535 | 581 | 594 | 605 | 605 | 605 | 606 | 604 | 619 | 612 | 555 | 568 | 592 | 593 | 603 | 601 | 610 | 598 |
| පෞද්ගලික | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. | ෆ.නො. |
| මධ්‍යම බෙහෙත් ශාලා | 386 | 389 | 389 | 385 | 398 | 397 | 397 | 397 | 387 | 417 | 461 | 476 | 475 | 480 | 481 | 484 | 475 | 487 |
| ඇඳුන් | 47,665(අ) | 58,423 | 58,833 | 59,781 | 61,522 | 61,868 | 61,937 | 61,835 | 66,430 | 66,835 | 68,905 | 69,501 | 69,731 | 73,437 | 79,945(අ) | 82,604(අ) | 76,781 | 76,829 |
| වෛද්‍යවරු | 3,986 | 10,285 | 10,975 | 10,328 | 11,834 | 12,210 | 12,692 | 13,276 | 14,060 | 15,185 | 15,930 | 16,492 | 18,299 | 18,252 | 19,672 | 21,277 | 21,837 | 21,223 |
| පරිපාලන ශ්‍රේණිය | ෆ.නො. | 101 | 97 | 102 | 101 | 106 | 124 | 124 | 128 | 131 | 136 | 138 | 240 | 211 | 143** | 128 | 203 | 139 |
| විශේෂඥ වෛද්‍ය නිලධාරීන් | ෆ.නො. | 697 | 683 | 669* | 719 | 791 | 848 | 905 | 959 | 1,006 | 1,135 | 1,216 | 1,264 | 1,458 | 1,566 | 1,493 | 1,836 | 1,703 |
| වෛද්‍ය නිලධාරීන් | ෆ.නො. | 6,873 | 7,235 | 7,459 | 8,342 | 8,749 | 9,070 | 9,297 | 9,662 | 10,932 | 11,684 | 11,782 | 12,630 | 13,329 | 14,584 | 15,873 | 15,833 | 16,934 |
| දත්ත ඛණ වෛද්‍යවරු | ෆ.නො. | 589 | 954 | 726 | 763 | 774 | 805 | 848 | 849 | 879 | 1,022 | 1,209 | 1,230 | 1,110 | 1,279 | 1,324 | 1,391 | 1,416 |
| ලියාපදිංචි / සහකාර වෛද්‍ය නිලධාරීන් | ෆ.නො. | 1,332 | 1,330 | 1,295 | 1,285 | 1,276 | 1,260 | 1,245 | 1,244 | 1,244 | 1,188 | 1,158 | 1,100 | 1,082 | 1,057 | 1,055 | 1,017 | 1,031 |
| හෙදියන් | 13,310 | 14,931 | 15,061 | 16,139 | 16,771 | 17,316 | 20,332 | 20,912 | 22,088 | 22,977 | 26,351 | 27,494 | 29,234 | 30,217 | 30,928 | 31,527 | 32,272 | 32,499 |
| මහජන සෞඛ්‍ය වෛද්‍ය සහායකවරුන් | ෆ.නො. | 174 | 292 | 308 | 298 | 311 | 308 | 312 | 297 | 210 | 328 | 365 | 326 | 364 | 331 | ෆ.නො. | 299 | 241 |
| පවුල් සෞඛ්‍ය සේවකවන් | ෆ.නො. | 4,383 | 5,371 | 5,189 | 5,342 | 7,407 | 7,316 | 7,165 | 7,590 | 8,722 | 8,276 | 8,276 | 8,385 | 8,703 | 9,120 | 9,164 | 9,021 | 8,842 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු | ෆ.නො. | 932 | 1,448 | 1,450 | 1,482 | 1,517 | 1,564 | 1,581 | 1,574 | 1,662 | 1,695 | 1,689 | 1,718 | 1,644 | 1,713 | 1,867 | 1,664 | 1,729 |
| සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් | ෆ.නො. | 50 | 54 | 52 | 51 | 51 | 49 | 50 | 43 | 43 | 51 | 50 | 56 | 47 | 48 | 40 | 47 | 44 |
| පරිපුරක වෛද්‍ය සේවා නිලධාරීන් | ෆ.නො. | 2,153 | 2,313 | 2,357 | 2,471 | 2,456 | 2,557 | 2,485 | 2,488 | 2,756 | 3,251 | 3,509 | 3,553 | 3,694 | 3,699 | 3,773 | 3,995 | 4,101 |
| රසායනාගාර තාක්ෂණවේදීන් | ෆ.නො. | 733 | 860 | 873 | 910 | 899 | 984 | 913 | 910 | 1,020 | 1,332 | 1,422 | 1,415 | 1,399 | 1,421 | 1,423 | 1,448 | 1,521 |
| භෞතචිකිත්සක | ෆ.නො. | 208 | 199 | 203 | 211 | 209 | 220 | 217 | 215 | 241 | 268 | 322 | 328 | 339 | 319 | 340 | 400 | 417 |
| විකිරණවේදීන් | ෆ.නො. | 288 | 320 | 338 | 346 | 341 | 345 | 340 | 336 | 385 | 464 | 477 | 485 | 534 | 536 | 531 | 551 | 562 |
| වෘත්තීය විකිත්සක | ෆ.නො. | 45 | 49 | 47 | 49 | 49 | 47 | 46 | 47 | 56 | 75 | 92 | 100 | 105 | 94 | 93 | 101 | 104 |
| මාෂධවේදීන් | ෆ.නො. | 879 | 885 | 896 | 955 | 958 | 961 | 969 | 980 | 1,054 | 1,112 | 1,196 | 1,225 | 1,317 | 1,329 | 1,386 | 1,495 | 1,497 |
| උපස්ථාපකයින් | ෆ.නො. | 5,579 | 7,309 | 7,163 | 6,955 | 6,880 | 6,705 | 7,091 | 7,129 | 7,184 | 8,358 | 8,189 | 8,403 | 8,375 | 8,091 | 8,096 | 8,689 | 8,395 |

මූලාශ්‍රය : සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

(අ) නාවකාලික

(ආ) උතුරු පළාත හැර

(ඇ) රාජ්‍ය හා පෞද්ගලික රෝහල්

*වර්ෂා මහජන ව්‍යාපාරය කොළඹ 05 වෛද්‍ය විද්‍යාලයේ සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවයි. දකුණු කඳවුරේ මූලික රෝහල, දෙවන කොට්ඨාසයේ මූලික රෝහල, දෙවන කොට්ඨාසයේ මූලික රෝහල.

මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහල සහ නිකවැටිය මූලික රෝහල යන ආයතනවල අනුප්‍රාප්තව සිටින වෛද්‍ය වෛද්‍ය නිලධාරීන් හැර

**ස්ථිර සේවක

26 සංඛ්‍යා සටහන | අධ්‍යාපන

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---------------------------------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|-----------|---------|---------|---------|---------|
| සාමාන්‍ය අධ්‍යාපනය | | | | | | | | | | | | | | | | | | |
| පාසැල් | 10,832 | 10,615 | 10,552 | 10,508 | 10,473 | 10,501 | 10,461 | 10,459 | 10,430 | 10,445 | 10,205 | 10,502 | 10,549 | 10,737 | 10,849 | 10,971 | 10,997 | 11,021 |
| රජයේ | 10,239 | 9,976 | 9,891 | 9,829 | 9,790 | 9,765 | 9,723 | 9,714 | 9,678 | 9,662 | 9,410 | 9,685 | 9,731 | 9,905 | 10,012 | 10,121 | 10,144 | 10,162 |
| පුද්ගලික | 198 | 317 | 320 | 323 | 323 | 324 | 324 | 327 | 328 | 330 | 334 | 340 | 342 | 342 | 350 | 352 | 352 | 353 |
| පෞද්ගලික | 79 | 78 | 78 | 80 | 85 | 85 | 85 | 91 | 94 | 92 | 98 | 98 | 98 | 98 | 103 | 103 | 104 | 105 |
| පිළිවෙත් | 514 | 561 | 583 | 599 | 598 | 651 | 653 | 654 | 658 | 691 | 697 | 719 | 720 | 734 | 734 | 747 | 749 | 754 |
| 000. | 4,351 | 4,340 | 4,337 | 4,179 | 4,099 | 4,029 | 4,098 | 3,999 | 4,111 | 4,101 | 4,038 | 4,119 | 4,159 | 4,195 | 4,234 | 4,272 | 4,330 | 4,345 |
| රජයේ | 4,216 | 4,194 | 4,187 | 4,027 | 3,942 | 3,942 | 3,937 | 3,838 | 3,942 | 3,930 | 3,865 | 3,940 | 3,974 | 4,004 | 4,037 | 4,078 | 4,129 | 4,143 |
| පුද්ගලික | 391 | 717 | 746 | 706 | 644 | 684 | 723 | 682 | 730 | 749 | 759 | 785 | 800 | 793 | 797 | 797 | 806 | 803 |
| පමා | 3,825 | 3,477 | 3,441 | 3,322 | 3,298 | 3,186 | 3,214 | 3,156 | 3,212 | 3,181 | 3,106 | 3,155 | 3,174 | 3,211 | 3,240 | 3,281 | 3,324 | 3,340 |
| පෞද්ගලික | 88 | 95 | 97 | 97 | 101 | 101 | 106 | 106 | 114 | 115 | 115 | 117 | 122 | 126 | 130 | 131 | 136 | 136 |
| පිළිවෙත් | 47 | 51 | 53 | 55 | 56 | 57 | 55 | 55 | 55 | 56 | 58 | 62 | 63 | 65 | 66 | 66 | 65 | 66 |
| ගුරුවරුන් | 195,388 | 194,718 | 198,410 | 196,407 | 196,897 | 197,697 | 199,715 | 215,439 | 220,204 | 223,314 | 224,672 | 226,646 | 231,819 | 235,533 | 236,131 | 245,922 | 250,850 | 249,374 |
| රජයේ | 187,571 | 186,097 | 189,485 | 186,999 | 186,695 | 187,337 | 189,234 | 204,645 | 209,197 | 212,116 | 213,126 | 214,562 | 219,886 | 223,333 | 223,752 | 232,990 | 236,999 | 235,999 |
| පෞද්ගලික | 3,677 | 4,332 | 4,343 | 4,569 | 4,913 | 4,846 | 5,000 | 5,266 | 5,414 | 5,454 | 5,701 | 5,994 | 5,804 | 6,114 | 6,317 | 6,471 | 7,075 | 6,872 |
| පිළිවෙත් | 4,140 | 4,289 | 4,582 | 4,839 | 5,289 | 5,514 | 5,481 | 5,528 | 5,593 | 5,744 | 5,845 | 6,090 | 6,129 | 6,086 | 6,062 | 6,461 | 6,776 | 6,503 |
| විශ්ව විද්‍යාල අධ්‍යාපනය | | | | | | | | | | | | | | | | | | |
| විශ්ව විද්‍යාල | 9 | 15 | 15 | 15 | 15 | 15 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 | 17 |
| වි.ප්‍ර.කො. (අ) | 9 | 13 | 13 | 13 | 13 | 13 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 | 15 |
| උ.අ.අ. | - | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| සිසුන් | 36,669 | 56,071 | 57,414 | 58,382 | 70,995 | 73,083 | 74,458 | 78,600 | 80,836 | 80,057 | 82,822 | 86,592 | 92,963 | 86,197 | 94,492 | 105,084 | 107,189 | 112,765 |
| වි.ප්‍ර.කො. (ආ) | 32,004 | 50,636 | 51,017 | 52,253 | 64,337 | 64,952 | 66,386 | 68,588 | 71,257 | 69,491 | 71,471 | 73,398 | 77,657 | 70,222 | 77,126 | 83,539 | 86,253 | 89,437 |
| ශ්‍රී.ල.වි.වි. | 4,665 | 5,349 | 6,260 | 5,952 | 6,454 | 7,908 | 7,774 | 9,700 | 9,222 | 10,153 | 10,904 | 12,818 | 14,915 | 15,418 | 16,739 | 20,916 | 20,523 | 22,546 |
| උ.අ.අ. | - | 86 | 137 | 177 | 204 | 223 | 298 | 312 | 357 | 413 | 447 | 376 | 391 | 557 | 627 | 629 | 413 | 782 |
| නව ඇතුළත්වීම් | 8,015 | 11,805 | 11,962 | 12,144 | 25,471* | 13,396 | 14,520 | 16,598 | 17,196 | 20,069 | 20,846 | 21,547 | 22,267 | 29,009 | 24,444 | 25,200 | 25,624 | 28,952 |
| සේවා නිසුනිකයින් | 8,541 | 11,486 | 12,112 | 12,634 | 12,390 | 12,417 | 13,269 | 13,859 | 14,119 | 14,549 | 15,412 | 15,670 | 15,905 | 16,301 | 16,971 | 17,641 | 17,983 | 16,612 |
| අධ්‍යාපන | | | | | | | | | | | | | | | | | | |
| කම්කරුවන් | 2,808 | 3,255 | 3,282 | 3,425 | 3,531 | 3,567 | 3,814 | 4,066 | 4,363 | 4,504 | 4,790 | 5,032 | 5,117 | 5,242 | 5,508 | 5,688 | 5,609 | 5,516 |
| වි.ප්‍ර.කො. (අ) | 2,808 | 3,241 | 3,268 | 3,390 | 3,487 | 3,525 | 3,770 | 4,016 | 4,313 | 4,452 | 4,735 | 4,984 | 5,064 | 5,176 | 5,439 | 5,610 | 5,525 | 5,422 |
| උ.අ.අ. | - | 14 | 14 | 35 | 44 | 42 | 44 | 50 | 50 | 52 | 55 | 48 | 53 | 66 | 69 | 78 | 84 | 94 |
| අනාධිපති | 5,733 | 8,231 | 8,830 | 9,209 | 8,859 | 8,850 | 9,455 | 9,793 | 9,756 | 10,045 | 10,622 | 10,638 | 10,788 | 11,059 | 11,463 | 11,953 | 12,374 | 11,096 |
| උපාධ්‍යවරුන්** | | | | | | | | | | | | | | | | | | |
| ප්‍රමුඛ උපාධ්‍ය | 4,206 | 9,374 | 8,224 | 9,027 | 12,436 | 15,828 | 12,545 | 16,812 | 16,837 | 19,755 | 20,931 | 20,357 | 23,167 | 11,788*** | 20,880 | 28,357 | 29,545 | 30,819 |
| පශ්චාත් උපාධ්‍ය | 1,048 | 2,169 | 1,643 | 1,996 | 3,796 | 5,158 | 4,589 | 3,071 | 3,852 | 4,665 | 6,518 | 6,330 | 5,614 | 8,054 | 8,636 | 8,141 | 7,513 | 7,682 |

මූලාශ්‍ර : අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

(අ) නාවකාලීන

ශ්‍රී ලංකාවේ විවිධ උපාධ්‍ය විවෘත විද්‍යාල

වි.ප්‍ර.කො. (අ) - ශ්‍රී ලංකා විවෘත විද්‍යාලය ඇතුළුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්ව විද්‍යාල

වි.ප්‍ර.කො. (ආ) - ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය හැර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්ව විද්‍යාල

උ.අ.අ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක නිකාය විද්‍යාලය

*2003 වසර තුළට පාඩු අපේක්ෂිත කණ්ඩායම් දෙකක් ඇතුළත්ව ඇත.

**2003 වසර සිට විශ්ව විද්‍යාල, විවෘත විශ්ව විද්‍යාලය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන අභ්‍යන්තර සහ බාහිර උපාධි පාඨමාලා හදාරා විචාරක උපාධිධාරීන් මීට අයත්වේ.

***2012 වසරේ පැවැති අධ්‍යාපන සහ අනාධිපති වැඩ වර්ජන හේතුවෙන් මීට අයත්වීම් පහතරට අඩු වී ඇත.



සංඛ්‍යා ලේඛන පරිශීලකයා

27 සංඛ්‍යා සටහන | බැංකු හා මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශය

| කාණ්ඩය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|----------------------------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|
| දේශීය වාණිජ බැංකු | 10 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 11 | 12 | 12 | 13 | 13 | 13 |
| රාජ්‍ය | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| පෞද්ගලික | 8 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 10 | 10 | 11 | 11 | 11 |
| ශාඛා | 931 | 952 | 987 | 1,013 | 1,056 | 1,090 | 1,179 | 1,263 | 1,289 | 1,333 | 1,417 | 1,567 | 1,627 | 1,627 | 2,672** | 2,694** | 2,763*** |
| රාජ්‍ය | 603 | 604 | 608 | 610 | 620 | 624 | 630 | 633 | 637 | 640 | 640 | 654 | 675 | 1,356 | 1,361 | 1,366 | 1,369 |
| පෞද්ගලික | 328 | 348 | 379 | 403 | 436 | 466 | 549 | 630 | 652 | 693 | 777 | 913 | 952 | 1,226 | 1,311 | 1,328 | 1,394 |
| වෙනත් කාර්යාල | 480 | 523 | 633 | 679 | 700 | 742 | 2,296 | 2,894 | 3,256 | 3,452 | 3,523 | 3,610 | 3,727 | 2,864*** | 2,871*** | 2,870*** | 2,870*** |
| රාජ්‍ය | 275 | 275 | 325 | 340 | 348 | 368 | 1,955 | 2,566 | 2,910 | 3,077 | 3,101 | 3,160 | 3,265 | 2,610 | 2,610 | 2,610 | 2,610 |
| පෞද්ගලික | 205 | 248 | 308 | 339 | 352 | 374 | 341 | 328 | 346 | 375 | 422 | 450 | 462 | 254 | 261 | 260 | 260 |
| ස්වයංක්‍රීය වෙළුම් යන්ත්‍ර | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| රාජ්‍ය | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| පෞද්ගලික | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| විදේශීය වාණිජ බැංකු | 16 | 14 | 12 | 11 | 11 | 11 | 12 | 13 | 11 | 11 | 11 | 12 | 12 | 12 | 12 | 12 | 12 |
| ශාඛා | 38 | 37 | 31 | 32 | 33 | 35 | 39 | 43 | 44 | 44 | 46 | 49 | 49 | 221 | 221 | 220 | 221 |
| වෙනත් කාර්යාල | 7 | 9 | 4 | 6 | 6 | 7 | 23 | 133 | 170 | 170 | 170 | 171 | 171 | - | - | - | 0 |
| ස්වයංක්‍රීය වෙළුම් යන්ත්‍ර | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| රාජ්‍ය | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| පෞද්ගලික | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| විශේෂිත බැංකු (ආ) | 12 | 14 | 13 | 14 | 14 | 14 | 14 | 15 | 14 | 14 | 14 | 9 | 9 | 9 | 9 | 9 | 7 |
| රාජ්‍ය | 6 | 8 | 7 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 6 |
| පෞද්ගලික | 6 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 1 | 1 | 1 | 1 | 3 | 1 |
| ශාඛා | 315 | 328 | 332 | 346 | 375 | 369 | 379 | 409 | 448 | 465 | 500 | 515 | 527 | 645** | 652** | 624** | 630** |
| රාජ්‍ය | 134 | 140 | 142 | 156 | 178 | 170 | 175 | 191 | 229 | 239 | 270 | 280 | 287 | 390 | 541 | 546 | 551 |
| පෞද්ගලික | 181 | 188 | 190 | 190 | 197 | 199 | 204 | 218 | 219 | 226 | 230 | 235 | 240 | 255 | 111 | 78 | 79 |
| වෙනත් කාර්යාල | 18 | 20 | 32 | 33 | 33 | 36 | 212 | 219 | 220 | 233 | 257 | 272 | 273 | 175*** | 175*** | 175*** | 175*** |
| රාජ්‍ය | 11 | 13 | 20 | 21 | 21 | 23 | 194 | 202 | 203 | 215 | 236 | 251 | 251 | 167 | 175 | 175 | 175 |
| පෞද්ගලික | 7 | 7 | 12 | 12 | 12 | 13 | 18 | 17 | 17 | 18 | 21 | 21 | 22 | 8 | - | - | - |
| ස්වයංක්‍රීය වෙළුම් යන්ත්‍ර | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| රාජ්‍ය | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| පෞද්ගලික | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| විශේෂිත කළ ණය කාර්යාල | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. | ලැ.ණා. |
| භාවිතයේ පවතින ණය කාර්යාල | 205,374 | 255,584 | 321,145 | 393,854 | 491,196 | 629,740 | 810,179 | 905,561 | 929,112 | 840,905 | 778,544 | 862,352 | 891,170 | 951,625 | 1,032,833 | 1,145,055 | 1,315,915 |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
 (අ) නාවකාලික
 (ආ) 2013 වසර දක්වා ජාතික මට්ටමේ බැංකු වශයෙන් විශේෂිත බැංකු වර්ගීකරණය කරන ලදී.
 * 2010 කාලයේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාතික මට්ටමේ බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙත පරිවර්තනය කරන ලදී.
 ** සිසු ඉතුරුම් ඒකක හැර සියළු සේවා සපයන මධ්‍යස්ථාන
 *** සිසු ඉතුරුම් ඒකක පමණක් මීට ඇතුළත් වේ.
 සටහන : 2013.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු බැංකු මධ්‍යස්ථාන ශාඛා සහ සිසු ඉතුරුම් ඒකක වශයෙන් වර්ගීකරණය කරන ලදී.

28 සංඛ්‍යා සටහන | ශ්‍රී ලංකා සහ සේවා විද්‍යාල

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
|----------------------------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|
| ඒකක | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 | '000 |
| ශ්‍රී ලංකාව | | | | | | | | | | | | | | | | | | |
| මුළු ශ්‍රී ලංකාව | 6,106 | 6,827 | 6,772 | 7,146 | 7,653 | 8,061 | 8,141 | 7,576 | 7,473 | 8,062 | 8,051 | 8,096 | 7,936 | 7,808 | 8,034 | 8,049 | 8,214 | 8,311 |
| ශ්‍රී ලංකා සහභාගිත්ව අනුපාතය | % | 47.9 | 50.3 | 48.8 | 50.3 | 48.9 | 48.3 | 51.2 | 49.8 | 49.5 | 48.7 | 48.1 | 52.9 | 52.5 | 53.7 | 53.2 | 53.8 | 53.8 |
| කර්මාන්ත අනුපාත රැකියා නියුක්තිය | | | | | | | | | | | | | | | | | | |
| කාමිකර්මය | 1,967 | 2,274 | 2,033 | 2,248 | 2,384 | 2,475 | 2,306 | 2,270 | 2,193 | 2,474 | 2,460 | 2,513 | 2,519 | 2,338 | 2,321 | 2,223 | 2,245 | 2,154 |
| කර්මාන්ත | 1,188 | 1,491 | 1,491 | 1,459 | 1,611 | 1,781 | 1,928 | 1,888 | 1,871 | 2,003 | 1,905 | 1,865 | 1,820 | 1,942 | 1,997 | 2,027 | 2,018 | 2,098 |
| සේවා | 2,202 | 2,545 | 2,711 | 2,813 | 3,017 | 3,138 | 3,284 | 2,927 | 2,963 | 3,151 | 3,215 | 3,319 | 3,262 | 3,217 | 3,363 | 3,450 | 3,568 | 3,696 |
| සේවා විද්‍යාල | | | | | | | | | | | | | | | | | | |
| සේවා විද්‍යාල සංඛ්‍යාව | 749 | 517 | 537 | 626 | 641 | 667 | 623 | 492 | 446 | 433 | 471 | 400 | 335 | 310 | 353 | 348 | 383 | 363 |
| ස්ත්‍රී පුරුෂ භාවය අනුව | | | | | | | | | | | | | | | | | | |
| පුරුෂ | 368 | 260 | 280 | 310 | 311 | 323 | 302 | 227 | 210 | 194 | 223 | 185 | 142 | 147 | 164 | 165 | 158 | 154 |
| ස්ත්‍රී | 381 | 257 | 257 | 316 | 330 | 344 | 322 | 268 | 237 | 239 | 248 | 215 | 193 | 163 | 189 | 183 | 225 | 209 |
| වයස් කාණ්ඩය අනුව | | | | | | | | | | | | | | | | | | |
| අවුරුදු 15-19 | 157 | 101 | 114 | 125 | 127 | 121 | 122 | 86 | 70 | 68 | 68 | 59 | 43 | 43 | 48 | 49 | 56 | 58 |
| අවුරුදු 20-29 | 436 | 325 | 340 | 398 | 404 | 422 | 381 | 300 | 272 | 260 | 277 | 240 | 211 | 184 | 208 | 206 | 222 | 221 |
| අවුරුදු 30-39 | 113 | 62 | 56 | 69 | 74 | 78 | 76 | 59 | 59 | 58 | 71 | 59 | 53 | 49 | 53 | 54 | 61 | 48 |
| අවුරුදු 40 ට වැඩි | 41 | 30 | 27 | 34 | 36 | 45 | 44 | 48 | 46 | 46 | 55 | 42 | 28 | 34 | 43 | 39 | 45 | 36 |
| අධ්‍යාපන මට්ටම අනුව | | | | | | | | | | | | | | | | | | |
| 5 ශ්‍රේණිය සහ පහළ | 41 | 16 | 19 | 29 | 31 | 36 | 28 | 23 | 20 | 19 | 20 | 11 | 10 | 8 | 14 | 11 | 10 | 10 |
| 6-10 ශ්‍රේණිය | 352 | 236 | 219 | 255 | 258 | 245 | 232 | 207 | 183 | 170 | 188 | 140 | 128 | 116 | 129 | 131 | 132 | 129 |
| අ.පො.ස.(සා.පො.) | 218 | 134 | 147 | 158 | 167 | 175 | 178 | 131 | 98 | 101 | 109 | 91 | 66 | 84 | 78 | 78 | 94 | 80 |
| අ.පො.ස.(උ.පො.) සහ ඉහළ | 138 | 131 | 153 | 184 | 185 | 212 | 185 | 133 | 146 | 142 | 154 | 159 | 131 | 102 | 132 | 128 | 148 | 144 |
| සේවා විද්‍යාල | % | 12.0 | 7.6 | 7.9 | 8.8 | 8.4 | 7.7 | 6.5 | 6.0 | 5.4 | 5.9 | 4.9 | 4.2 | 4.0 | 4.4 | 4.3 | 4.7 | 4.4 |

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
 (අ) උතුරු, පළාතෙහි දත්ත ඇතුළත් කර නොමැති අතර නැගෙනහිර පළාතේ දත්ත ඇතුළත් කර ඇත.
 (ආ) මුලික හා කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර
 (ඇ) සියලු දිස්ත්‍රික්ක ඇතුළත් වේ.
 (ඈ) උතුරු නැගෙනහිර පළාත් ඇතුළත් නොවේ.
 (ඉ) නාවකාලීන
 සටහන : ශ්‍රී ලංකාවට ඇතුළත් වන අවම වයස් මට්ටම 2013 වසරේ සිට සංශෝධනය කරන අතර, ඒ අනුව වයස අවුරුදු 15 සහ ඊට ඉහළ ජනගහනය වැඩි කළ හැකි වියයේ ලෙස සලකන ලදී.



29 සංඛ්‍යා සටහන | සාමාන්‍ය දෛනික වේගය හා වැඩවර්ෂන

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--------------------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|----------|----------|----------|----------|----------|----------|----------|
| වි ගොවිතමය | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| පුරුම | ලැ.ගො. | ලැ.ගො. | ලැ.ගො. | 279.00 | 304.00 | 341.00 | 361.00 | 391.00 | 456.00 | 562.00 | 615.00 | 658.00 | 704.00 | 787.00 | 882.00 | 937.00 | 1,056.00 | 1,148.00 |
| ස්ත්‍රී | ලැ.ගො. | ලැ.ගො. | ලැ.ගො. | 217.00 | 230.00 | 258.00 | 261.00 | 293.00 | 336.00 | 395.00 | 423.00 | 454.00 | 530.00 | 599.00 | 667.00 | 678.00 | 765.00 | 810.00 |
| ගේ වගාව | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| පුරුම | | 95.00 | 101.00 | 258.00 | 276.00 | 304.00 | 300.00 | 333.00 | 375.00 | 440.00 | 496.00 | 543.00 | 617.00 | 691.00 | 764.00 | 819.00 | 887.00 | 952.00 |
| ස්ත්‍රී | 66.50 | 95.00 | 101.00 | 188.00 | 201.00 | 218.00 | 217.00 | 234.00 | 263.00 | 305.00 | 356.00 | 391.00 | 438.00 | 512.00 | 565.00 | 598.00 | 656.00 | 673.00 |
| රබර් වගාව | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| පුරුම | | 95.00 | 95.00 | 277.00 | 280.00 | 304.00 | 305.00 | 335.00 | 389.00 | 500.00 | 532.00 | 588.00 | 658.00 | 741.00 | 853.00 | 881.00 | 931.00 | 978.00 |
| ස්ත්‍රී | 64.01 | 95.00 | 95.00 | 195.00 | 217.00 | 229.00 | 230.00 | 249.00 | 277.00 | 377.00 | 416.00 | 463.00 | 490.00 | 585.00 | 652.00 | 702.00 | 742.00 | 786.00 |
| පොල් වගාව | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| පුරුම | | 95.00 | 110.00 | 330.00 | 338.00 | 366.00 | 387.00 | 421.00 | 479.00 | 590.00 | 652.00 | 699.00 | 783.00 | 887.00 | 997.00 | 1,061.00 | 1,114.00 | 1,182.00 |
| ස්ත්‍රී | 64.01 | | | | | | | | | | | | | | | | | |
| වඩු කාර්මික | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| ප්‍රධාන වඩුකාර්මික | 90.33 | 105.00 | 165.00 | 439.00 | 470.00 | 516.00 | 556.00 | 633.00 | 732.00 | 844.00 | 932.00 | 1,002.00 | 1,115.00 | 1,248.00 | 1,334.00 | 1,406.00 | 1,486.00 | 1,622.00 |
| පුහුණු සහ නුපුහුණු | ලැ.ගො. | 92.00 | 145.00 | 269.00 | 289.00 | 356.00 | 368.00 | 416.00 | 479.00 | 558.00 | 617.00 | 657.00 | 729.00 | 824.00 | 903.00 | 958.00 | 1,034.00 | 1,131.00 |
| පොදුබරු | | | | | | | | | | | | | | | | | | |
| දිනකට රු. | | | | | | | | | | | | | | | | | | |
| ප්‍රධාන පොදුබරු | 76.98 | 105.00 | 165.00 | 433.00 | 466.00 | 510.00 | 553.00 | 629.00 | 727.00 | 837.00 | 935.00 | 995.00 | 1,093.00 | 1,216.00 | 1,304.00 | 1,376.00 | 1,450.00 | 1,596.00 |
| පුහුණු සහ නුපුහුණු | 74.00 | 92.00 | 145.00 | 273.00 | 504.00 | 354.00 | 369.00 | 413.00 | 474.00 | 561.00 | 627.00 | 669.00 | 729.00 | 823.00 | 900.00 | 955.00 | 1,029.00 | 1,131.00 |
| වැඩ වර්ෂන | | | | | | | | | | | | | | | | | | |
| වැඩ වර්ෂන සංඛ්‍යාව | 183 | 87 | 92 | 104 | 98 | 90 | 57 | 53 | 25 | 51 | 8 | 15 | 21 | 34 | 42 | 38 | 51 | 41 |

මූලාශ්‍ර : කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව (අ) නාවකාලික

30 සංඛ්‍යා සටහන | දරිද්‍රතාවය සහ අසමානතාවය

| දර්ශකය | ඒකක | සමීක්ෂණ කාල පරිච්ඡේදය | | | | | |
|---------------------------------|------------------------|-----------------------|---------|------|---------|---------|---------|
| | | 1990/91 | 1995/96 | 2002 | 2006/07 | 2009/10 | 2012/13 |
| ජනගහන දරිද්‍රතා දර්ශකය | | | | | | | |
| ශ්‍රී ලංකාව | % | 26.1 | 28.8 | 22.7 | 15.2 | 8.9 | 6.7 |
| අංශය | | | | | | | |
| නාගරික | % | 16.3 | 14.0 | 7.9 | 6.7 | 5.3 | 2.1 |
| ග්‍රාමීය | % | 29.5 | 30.9 | 24.7 | 15.7 | 9.4 | 7.6 |
| වතු | % | 20.5 | 38.4 | 30.0 | 32.0 | 11.4 | 10.9 |
| දිස්ත්‍රික්කය | | | | | | | |
| කොළඹ | % | 16.2 | 12.0 | 6.4 | 5.4 | 3.6 | 1.4 |
| ගම්පහ | % | 14.7 | 14.1 | 10.7 | 8.7 | 3.9 | 2.1 |
| කළුතර | % | 32.3 | 29.5 | 20.0 | 13.0 | 6.0 | 3.1 |
| මහනුවර | % | 35.9 | 36.7 | 24.9 | 17.0 | 10.3 | 6.2 |
| මාතලේ | % | 28.7 | 41.9 | 29.6 | 18.9 | 11.5 | 7.8 |
| නුවරඑළිය | % | 20.1 | 32.1 | 22.6 | 33.8 | 7.6 | 6.6 |
| ගාල්ල | % | 29.7 | 31.6 | 25.8 | 13.7 | 10.3 | 9.9 |
| මාතර | % | 29.2 | 35.0 | 27.5 | 14.7 | 11.2 | 7.1 |
| හම්බන්තොට | % | 32.4 | 31.0 | 32.2 | 12.7 | 6.9 | 4.9 |
| යාපනය | % | - | - | - | - | 16.1 | 8.3 |
| මන්නාරම | | - | - | - | - | - | 20.1 |
| වවුනියාව | % | - | - | - | - | 2.3 | 3.4 |
| මුලතිව් | | - | - | - | - | - | 28.8 |
| කිලිනොච්චි | | - | - | - | - | - | 12.7 |
| මඩකලපුව | % | - | - | - | 10.7 | 20.3 | 19.4 |
| අම්පාර | % | - | - | - | 10.9 | 11.8 | 5.4 |
| ත්‍රිකුණාමලය | % | - | - | - | - | 11.7 | 9.0 |
| කුරුණෑගල | % | 27.2 | 26.2 | 25.4 | 15.4 | 11.7 | 6.5 |
| පුත්තලම | % | 22.3 | 31.1 | 31.3 | 13.1 | 10.5 | 5.1 |
| අනුරාධපුරය | % | 24.4 | 27.0 | 20.4 | 14.9 | 5.7 | 7.6 |
| පොළොන්නරුව | % | 24.9 | 20.1 | 23.7 | 12.7 | 5.8 | 6.7 |
| බදුල්ල | % | 31.0 | 41.0 | 37.3 | 23.7 | 13.3 | 12.3 |
| මොනරාගල | % | 33.7 | 56.2 | 37.2 | 33.2 | 14.5 | 20.8 |
| රත්නපුර | % | 30.8 | 46.4 | 34.4 | 26.6 | 10.5 | 10.4 |
| කෑගල්ල | % | 31.2 | 36.3 | 32.5 | 21.1 | 10.8 | 6.7 |
| දරිද්‍රතා අන්තරය | % | 5.6 | 6.6 | 5.1 | 3.1 | 1.0 | 1.2 |
| අන්තර දරිද්‍රතා වර්ගායිත අගය | % | 1.8 | 2.2 | 1.6 | 0.9 | 0.5 | 0.3 |
| දරිද්‍රතා හිඟකම | සාමාන්‍ය (මසකට රු.) | 101 | 191 | 317 | 448 | 587 | 607 |
| ඒක පුද්ගල වියදමෙහි ගිනි සංගුණකය | | 0.32 | 0.35 | 0.40 | 0.40 | 0.36 | 0.39 |
| ගෘහ ඒකක වියදමෙහි ගිනි සංගුණකය | | - | 0.36 | 0.41 | 0.41 | 0.37 | 0.40 |
| ගෘහ ඒකක ආදායමෙහි ගිනි සංගුණකය | | 0.43 | 0.46 | 0.47 | 0.49 | 0.49 | 0.48 |
| පංචමක අනුපාතිකය | % | 4.7 | 5.3 | 6.9 | 6.7 | 5.7 | 12.0 |

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 1990/91 (උතුරු හා නැගෙනහිර පළාත් හැර)
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 1995/96 (උතුරු හා නැගෙනහිර පළාත් හැර)
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2002 (උතුරු හා නැගෙනහිර පළාත් හැර)
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07 (උතුරු පළාත හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය හැර)
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2009/10 (මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක හැර)
 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2012/13 (සියළු දිස්ත්‍රික්ක ආවරණය වේ.)

සංඛ්‍යා ලේඛන පරිශීලනය

31 සංඛ්‍යා සටහන | විදේශ සේවා නියුක්තිය සඳහා පිටත්ව යාම සහ ප්‍රේමණ

| අග්‍රිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) | |
|-----------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|--|
| මුළු ප්‍රේමණ | 727 | 1,160 | 1,155 | 1,287 | 1,414 | 1,564 | 1,918 | 2,161 | 2,502 | 2,918 | 3,330 | 4,116 | 5,145 | 5,985 | 6,407 | 7,018 | 6,980 | 7,242 | |
| රටවල් අනුව | | | | | | | | | | | | | | | | | | | |
| මැද පෙරදිග | 423 | 730 | 703 | 770 | 804 | 868 | 1,089 | 1,234 | 1,451 | 1,745 | 1,995 | 2,474 | 3,030 | 3,358 | 3,562 | 3,902 | 3,769 | 3,889 | |
| යුරෝපා සංගමය | 108 | 156 | 190 | 220 | 253 | 286 | 355 | 411 | 500 | 525 | 603 | 724 | 885 | 1,071 | 1,160 | 1,270 | 1,222 | 1,282 | |
| යුරෝපය, අනෙකුත් | 41 | 63 | 64 | 71 | 113 | 129 | 135 | 143 | 135 | 128 | 148 | 177 | 232 | 275 | 308 | 337 | 307 | 333 | |
| නැගෙනහිර ආසියාව | 55 | 68 | 61 | 63 | 69 | 76 | 86 | 110 | 135 | 175 | 203 | 247 | 401 | 509 | 557 | 611 | 698 | 739 | |
| උතුරු ඇමෙරිකාව | 58 | 78 | 81 | 87 | 90 | 105 | 125 | 119 | 105 | 114 | 127 | 140 | 154 | 174 | 186 | 204 | 209 | 210 | |
| දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව | 7 | 11 | 12 | 13 | 14 | 15 | 19 | 22 | 20 | 23 | 28 | 35 | 41 | 48 | 58 | 63 | 63 | 51 | |
| ගිනීකොන් දිග ආසියාව | 15 | 22 | 22 | 24 | 27 | 32 | 38 | 52 | 75 | 90 | 100 | 144 | 206 | 263 | 288 | 316 | 391 | 398 | |
| දකුණු ආසියාව | 5 | 8 | 7 | 11 | 12 | 13 | 19 | 22 | 25 | 32 | 40 | 58 | 51 | 90 | 83 | 91 | 98 | 109 | |
| මැස්ට්‍රිච්හාව සහ නවසීලන්තය | 7 | 12 | 14 | 14 | 16 | 23 | 29 | 28 | 33 | 55 | 57 | 82 | 103 | 132 | 147 | 161 | 161 | 174 | |
| අනෙකුත් | 8 | 12 | 11 | 14 | 16 | 18 | 24 | 22 | 23 | 29 | 30 | 35 | 41 | 66 | 58 | 63 | 63 | 58 | |
| මුළු පිටත්ව යාම | 172,471 | 182,188 | 184,007 | 203,773 | 209,846 | 214,709 | 231,290 | 201,948 | 218,459 | 250,499 | 247,126 | 267,507 | 262,961 | 282,447 | 293,218 | 300,703 | 263,307 | 242,930 | |
| වාණිජයමය | 878 | 935 | 1,218 | 1,481 | 1,541 | 1,827 | 1,421 | 1,713 | 1,653 | 2,835 | 2,832 | 3,057 | 3,844 | 4,448 | 5,151 | 5,372 | 6,257 | 6,574 | |
| මධ්‍ය මට්ටම | 2,495 | 3,781 | 3,776 | 4,555 | 7,507 | 6,561 | 8,042 | 6,638 | 3,962 | 8,667 | 6,388 | 6,884 | 6,134 | 9,280 | 16,510 | 20,778 | 6,921 | 8,235 | |
| ලිපිකරු හා ඒ ආශ්‍රීත | 4,594 | 5,825 | 6,015 | 7,239 | 6,779 | 6,679 | 7,742 | 7,911 | 4,551 | 6,791 | 6,719 | 7,923 | 9,906 | 16,184 | 26,561 | 29,267 | 12,472 | 10,864 | |
| පුහුණු | 27,165 | 36,475 | 36,763 | 45,478 | 47,744 | 45,926 | 46,688 | 45,063 | 50,263 | 59,718 | 61,321 | 71,537 | 67,726 | 67,150 | 73,707 | 73,162 | 82,098 | 76,559 | |
| අර්ධ පුහුණු | - | - | - | - | - | - | - | - | 3,499 | 5,326 | 6,015 | 4,932 | 4,180 | 3,467 | 3,412 | 3,977 | 4,837 | 3,930 | |
| නිපුණු | 23,479 | 35,759 | 33,385 | 36,485 | 44,264 | 43,204 | 41,904 | 40,912 | 52,176 | 59,239 | 50,173 | 60,422 | 63,680 | 62,907 | 70,977 | 79,519 | 77,444 | 71,641 | |
| ගෘහ සේවිකා | 113,860 | 99,413 | 102,850 | 108,535 | 102,011 | 110,512 | 125,493 | 99,711 | 102,355 | 107,923 | 113,678 | 112,752 | 107,491 | 119,011 | 96,900 | 88,628 | 73,278 | 65,127 | |

මූලාශ්‍ර : විදේශ සේවා නියුක්තිය කාර්යාලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) නාවකාලික

32 සංඛ්‍යා සටහන | සුභසාධන ගෙවීම් සහ සහනාධාර... (සම්බන්ධයි)

| විස්තරය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|---|-----------------|-----------------|-----------------|-----------------|-----------------|-----------------|-----------------|-----------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| ගර්භනී මවුපුරුන් සඳහා පෝෂණ මූල්‍යකරණ | - | - | - | - | - | - | 82 | 418 | 386 | 505 | 388 | 360 | 249 | 203 | 279 | 2,422 | 5,746 |
| පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම | - | - | - | - | - | - | - | 13 | 35 | 167 | 178 | 249 | 205 | 230 | 197 | 189 | 106 |
| පෝෂණ මංලොභ සහ ලබා සවිස | - | - | - | - | 13 | 4 | 25 | 22 | 24 | 30 | 30 | 18 | 17 | 19 | 21 | 23 | 30 |
| හදිසි ආපදා සහන | | | | | | | | | | | | | | | | | |
| ගංවතුර නියං සහනාධාර | - | - | - | - | 310 | 348 | 171 | 345 | 323 | 738 | 264 | 649 | 153 | 148 | 521 | 271 | 132 |
| විසු ආහාර සහ විකලි සලාක | - | - | - | - | 1,800 | 1,482 | 2,586 | 1,670 | 1,457 | 2,859 | 1,000 | 199 | 54 | 32 | 28 | 118 | 111 |
| ආගමික ස්ථාන සඳහා සහාය ලබාදීම | - | - | - | - | - | 45 | 45 | 30 | 46 | 144 | 42 | 46 | 49 | 47 | 50 | 50 | - |
| ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ | | | | | | | | | | | | | | | | | |
| බණිසතේ (ලංකා බණිසතේ කේන්ද්‍රික සංස්ථාව) | 16,062 | - | - | - | - | - | 946 | - | 11,085 | 7,717 | 20,295 | 85,165 | 89,656 | 7,969 | - | - | 19,468 |
| ඉම්පෙල් | - | 12 | - | - | - | - | - | 259 | 357 | - | - | - | - | - | - | - | - |
| විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය) | 4,147 | 6,195 | 3,023 | - | 10,124 | 6,852 | 14,176 | 22,314 | 33,870 | 7,440 | - | 19,266 | 61,164 | - | 15,737 | - | 16,482 |
| ජලය | - | - | 139 | 134 | 837 | 92 | 214 | 1,278 | 2,915 | 1,417 | 5,955 | - | 578 | - | - | 252 | 2,977 |
| දුම්රිය | 1,671 | 1,820 | 1,966 | 2,062 | 2,650 | 3,505 | 3,981 | 4,298 | 4,553 | 4,768 | 3,173 | 4,060 | 3,796 | 5,163 | 11,034 | 7,714 | 6,773 |
| ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය | 984 | 2,403 | 2,197 | 2,464 | 3,515 | 2,778 | 2,542 | 2,312 | 6,261 | 8,026 | 827 | 3,307 | 4,287 | 4,333 | 6,351 | 5,229 | 3,617 |
| ප්‍රවාහන පහසුකම් | | | | | | | | | | | | | | | | | |
| ශ්‍රී ලංකා ප්‍රවාහන පහසුකම්- අනාර්ථික මාර්ග | 350 | 1,263 | 1,715 | 1,834 | 3,065 | 3,689 | 4,360 | 3,159 | 3,736 | 2,332 | 2,460 | 1,922 | 2,184 | 2,335 | 4,770 | 4,975 | 4,999 |
| සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම | - | - | - | - | - | - | - | - | 200 | 598 | 208 | 257 | 182 | 169 | 276 | 300 | 289 |
| පොදු පහසුකම් | | | | | | | | | | | | | | | | | |
| විදුලාම්පු | - | - | - | 300 | 294 | - | 800 | 1,000 | 1,300 | 204 | 360 | 123 | - | - | - | - | - |
| එකතුව | 40,263.7 | 33,191.8 | 28,459.3 | 25,375.5 | 44,694.6 | 51,401.1 | 74,834.7 | 83,520.5 | 133,828.7 | 106,940.8 | 103,489.0 | 198,751.1 | 255,420.9 | 117,062.8 | 159,037.0 | 237,173.0 | 204,609.7 |

මූලාශ්‍ර : ජාතික අපවැය දෙපාර්තමේන්තුව, හාණ්ඩාගාර මෙහෙයුම්, දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව (අ) නාචකාරික

33 සංඛ්‍යා සටහන | සංචාරක ව්‍යාපාරය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) | |
|--|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-----------|-------|
| සංචාරක පැමිණීම රටවල් අනුව | | | | | | | | | | | | | | | | | | | |
| උතුරු ඇමෙරිකාව | 14,580 | 17,352 | 16,304 | 20,004 | 25,095 | 30,654 | 46,727 | 35,688 | 28,338 | 23,203 | 25,044 | 40,552 | 53,658 | 59,236 | 65,616 | 72,653 | 91,956 | 98,376 | 5,625 |
| උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් | 594 | 342 | 400 | 549 | 636 | 715 | 732 | 805 | 4,104 | 3,721 | 666 | 594 | 1,167 | 1,626 | 3,166 | 3,202 | 5,698 | 5,625 | |
| උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් | 251,061 | 261,011 | 204,510 | 200,676 | 255,179 | 285,366 | 227,558 | 228,666 | 195,813 | 165,822 | 170,186 | 255,172 | 320,431 | 373,063 | 421,037 | 498,758 | 599,415 | 643,333 | |
| නැගෙනහිර යුරෝපය | 4,551 | 6,840 | 7,045 | 8,046 | 10,600 | 14,259 | 9,305 | 14,236 | 25,485 | 29,352 | 26,177 | 35,630 | 51,922 | 72,401 | 125,695 | 141,984 | 125,284 | 161,171 | |
| මැද පෙරදිග | 3,816 | 4,347 | 5,364 | 6,462 | 6,759 | 9,486 | 10,230 | 10,191 | 13,587 | 16,701 | 23,821 | 37,501 | 36,376 | 56,169 | 80,509 | 88,654 | 101,676 | 107,635 | |
| අප්‍රිකාව | 732 | 891 | 902 | 1,545 | 1,925 | 1,759 | 2,337 | 3,163 | 2,991 | 2,354 | 1,591 | 2,249 | 6,736 | 5,045 | 8,081 | 10,674 | 14,473 | 12,144 | |
| ආසියාව | 117,513 | 91,409 | 89,343 | 142,578 | 177,377 | 196,023 | 222,844 | 241,954 | 200,697 | 175,944 | 174,382 | 245,753 | 334,274 | 380,289 | 509,653 | 640,045 | 787,483 | 938,697 | |
| මිසිලිදෙමියාව | 10,248 | 18,222 | 12,926 | 13,311 | 23,067 | 27,940 | 29,575 | 24,900 | 22,993 | 21,378 | 26,023 | 37,025 | 51,411 | 57,776 | 60,836 | 71,183 | 72,395 | 83,851 | |
| සංචාරක පැමිණීම පැමිණි කරණය අනුව | | | | | | | | | | | | | | | | | | | |
| විවේකය | 383,570 | 360,887 | 300,545 | 335,898 | 404,327 | 442,534 | 382,321 | 377,093 | 331,238 | 321,079 | 358,188 | 516,538 | 687,830 | 748,436 | 915,158 | 1,037,644 | 1,198,240 | 1,710,027 | |
| පෞර්වදිග හා නිල රාජකාරි සඳහා | 10,772 | 19,346 | 22,677 | 36,793 | 45,762 | 59,961 | 92,789 | 99,404 | 52,116 | 37,261 | 38,473 | 83,270 | 68,436 | 90,040 | 67,553 | 4,616 | 6,705 | 37,121 | |
| සම්මේලන හා රැස්වීම් සඳහා | 3,895 | - | - | 5,319 | 10,048 | 14,037 | 12,543 | 17,009 | 7,620 | 5,867 | 6,262 | 6,350 | 14,681 | 22,220 | 26,766 | 4,495 | 5,240 | 16,652 | |
| නිකමිතුරන් හා ආකීන් හමුවීමට | 3,258 | 8,480 | 6,205 | 7,823 | 31,188 | 36,105 | 43,943 | 42,617 | 40,968 | 36,304 | 23,122 | 35,386 | 70,531 | 117,520 | 164,422 | 419,266 | 458,411 | 236,127 | |
| ආගමික හා සංස්කෘතික | 1,119 | 6,891 | 3,974 | 3,771 | 5,765 | 8,289 | 5,400 | 9,561 | 13,902 | 11,523 | 9,127 | 5,150 | 2,321 | 22,371 | 65,004 | 200 | 1,202 | 390 | |
| අනෙකුත් | 487 | 4,810 | 3,393 | 3,567 | 3,552 | 5,279 | 12,312 | 13,919 | 48,164 | 26,441 | 12,718 | 7,782 | 12,178 | 5,018 | 35,689 | 60,932 | 128,582 | 50,515 | |
| නිල සංචාරක උැඹීම* | 225 | 253 | 211 | 253 | 340 | 417 | 362 | 410 | 384 | 342 | 349 | 575 | 830 | 1,038 | 1,715 | 2,431 | 2,981 | 3,519 | |
| ආගමික සංචාරක උැඹීම* | 56.1 | 62.3 | 63.1 | 63.4 | 66.8 | 72.2 | 74.6 | 83.4 | 79.1 | 76.7 | 81.8 | 88.0 | 98.0 | 103.0 | 156.5 | 160.8 | 164.1 | 168.2 | |
| සාමාන්‍ය කාලසීමාව (රාත්‍රී)* | 10 | 10 | 10 | 10 | 10 | 10 | 9 | 10 | 10 | 10 | 9 | 10 | 10 | 10 | 10 | 10 | 10 | 10 | |
| නවාතාත් ධාරිතාව (ලේඛිත) | | | | | | | | | | | | | | | | | | | |
| කාමර | 11,255 | 13,311 | 13,626 | 13,818 | 14,137 | 14,322 | 13,162 | 14,218 | 14,604 | 14,793 | 14,461 | 14,714 | 14,653 | 15,510 | 16,223 | 18,510 | 19,377 | 22,336 | |
| ඇදුන් * | 21,680 | 24,953 | 25,595 | 25,956 | 26,511 | 26,854 | 24,740 | 27,117 | 27,500 | 28,698 | 28,344 | 28,978 | 28,844 | 30,880 | 32,284 | 36,883 | 38,479 | 45,509 | |
| ශ්‍රී ලංකාවේ විදේශ මෙන් (නිකම සෑම) | 504,420 | 524,212 | 505,341 | 532,737 | 591,126 | 680,248 | 727,301 | 756,735 | 862,011 | 966,337 | 962,786 | 1,122,212 | 1,239,290 | 1,268,792 | 1,261,711 | 1,311,063 | 1,356,411 | 1,447,786 | |
| සංචාරක ආදායම | | | | | | | | | | | | | | | | | | | |
| සංචාරක සංවර්ධන බදු | - | - | - | - | 0.1 | 300.6 | 172.5 | 177.5 | 214.3 | 344.5 | 405.2 | 516.9 | 653.5 | 809.4 | 1,044.2 | 1,005.6 | 1,014.8 | 1,276.8 | |
| විදේශ සංචාරකයින් සඳහා අපමන බදු | 201.6 | 200.2 | 269.3 | 393.2 | 500.6 | 566.2 | 823.9 | 839.4 | 741.0 | 738.8 | 766.3 | 1,000.1 | 1,041.7 | 1,161.6 | 1,604.9 | 1,779.8 | 1,968.5 | 2,355.4 | |
| ගොනුකරණ | | | | | | | | | | | | | | | | | | | |
| විදේශීය නාමිකයන් සංඛ්‍යාව | 24,997 | 10,122 | 11,157 | 13,577 | 19,213 | 23,883 | 15,281 | 13,771 | 9,040 | 7,353 | 10,244 | 22,061 | 31,096 | 37,305 | 44,751 | 454,053 | 558,521 | 59,982 | |



සංඛ්‍යා ලේඛන පරිශීලනය

33 සංඛ්‍යා සටහන | සංචාරක ව්‍යාපාරය.... (සම්බන්ධයි)

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) | |
|--------------------------------------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|---------|----------|----------|----------|-----------|-----------|-----------|-------|
| ප්‍රවේශන අලෙවියෙන් ලද ආදායම රු.'000 | 1,171.0 | 506.2 | 620.4 | 769.0 | 1,181.1 | 1,463.2 | 3,937.6 | 6,522.5 | 4,190.9 | 3,340.6 | 4,636.4 | 9,868.6 | 14,200.0 | 16,842.5 | 14,982.0 | 831,587.0 | 1,011,585 | 33,636 | |
| සංස්ථාගත ශ්‍රීකේණය | | | | | | | | | | | | | | | | | | | |
| විදේශීය තරඹන්නන් සංඛ්‍යාව | 166,661 | 155,167 | 129,201 | 131,804 | 212,521 | 246,380 | 110,443 | 138,232 | 104,583 | 112,190 | 109,404 | 197,947 | 239,920 | 592,980 | 504,699 | 627,136 | 722,676 | 905,333 | |
| ප්‍රවේශන අලෙවියෙන් ලද ආදායම රු.මිලි. | 168.7 | 276.0 | 222.0 | 242.8 | 403.3 | 543.1 | 284.7 | 400.9 | 279.8 | 307.5 | 402.8 | 743.5 | 998.2 | 1,330.7 | 1,727.0 | 2,178.0 | 2,495.6 | 3,363.3 | |
| සත්රේච්ඡාන | | | | | | | | | | | | | | | | | | | |
| විදේශීය තරඹන්නන් සංඛ්‍යාව | 189,043 | 204,681 | 150,353 | 147,329 | 217,930 | 252,445 | 135,006 | 178,902 | 155,310 | 153,934 | 149,833 | 249,556 | 284,898 | 287,485 | 305,860 | 348,842 | 393,064 | 415,776 | |
| ප්‍රවේශන අලෙවියෙන් ලද ආදායම රු.මිලි. | 11.4 | 29.2 | 22.2 | 30.2 | 42.3 | 119.5 | 61.4 | 82.7 | 133.1 | 134.3 | 201.7 | 410.1 | 470.2 | 480.7 | 550.9 | 745.7 | 813.9 | 841.1 | |
| ලදීම් උදාහරණ | | | | | | | | | | | | | | | | | | | |
| විදේශීය තරඹන්නන් සංඛ්‍යාව | | | | | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. |
| ප්‍රවේශන අලෙවියෙන් ලද ආදායම රු.'000 | 25,199 | 29,461 | 21,226 | 26,346 | 57,919 | 70,704 | 32,605 | 44,210 | 66,560 | 69,119 | 72,267 | 123,162 | 253,896 | 279,045 | 314,871 | 369,858 | 435,151 | 594,297 | |
| විවේචන උදාහරණ | | | | | | | | | | | | | | | | | | | |
| විදේශීය තරඹන්නන් සංඛ්‍යාව | | | | | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. | ල.මො. |
| ප්‍රවේශන අලෙවියෙන් ලද ආදායම රු.'000 | 38,539 | 60,153 | 54,390 | 58,537 | 102,234 | 113,802 | 62,692 | 99,551 | 85,733 | 84,420 | 103,993 | 227,249 | 301,009 | 468,098 | 578,459 | 831,388 | 1,011,583 | 1,445,966 | |

මූලාශ්‍ර : ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම සංස්ථාගත අරමුදල

(අ) නාවකාලික

*ඇස්තමේන්තුගත

සටහන : 2014 වසරේ සිට "සංචාරක පැමිණීම පැමිණි කාරණය අනුව" දත්ත නව වර්ගීකරණය අනුව වේ.

34 සාධාරණ සටහන | පශු සම්පත් අංශය

| අයිතමය | 1995 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(අ) |
|--|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| මුළු පශු සම්පත් ගණය | 12,738 | 12,652 | 12,671 | 13,402 | 11,683 | 13,001 | 13,619 | 15,133 | 15,820 | 16,444 | 15,591 | 16,076 | 16,262 | 16,191 | 18,619 | 18,468 | 18,542 | 22,624 |
| එළවෙහින | 1,704 | 1,148 | 1,453 | 1,113 | 1,139 | 1,161 | 1,185 | 1,215 | 1,223 | 1,196 | 1,137 | 1,170 | 1,192 | 1,254 | 1,169(අ) | 1,105 | 1,088 | 945 |
| මීටෙහින | 764 | 305 | 290 | 282 | 280 | 302 | 308 | 314 | 319 | 440 | 372 | 423 | 405 | 415 | 381(අ) | 321 | 323 | 267 |
| එළවත්/බලවත් | 610 | 506 | 504 | 360 | 424 | 417 | 405 | 395 | 405 | 387 | 385 | 381 | 384 | 394 | 341(අ) | 307 | 317 | 275 |
| උරන් | 87 | 71 | 68 | 82 | 68 | 79 | 85 | 92 | 94 | 89 | 81 | 84 | 82 | 89 | 81(අ) | 105 | 70 | 81 |
| කුකුළන් | 9,573 | 10,622 | 10,655 | 11,564 | 9,772 | 11,042 | 11,636 | 13,117 | 13,779 | 14,331 | 13,615 | 14,018 | 14,199 | 14,039 | 16,647(අ) | 16,630 | 16,744 | 21,056 |
| සමස්ත නිෂ්පාදන | | | | | | | | | | | | | | | | | | |
| කිරි | 333 | 181 | 183 | 183 | 187 | 190 | 193 | 197 | 202 | 208 | 233 | 248 | 258 | 299 | 329 | 334 | 374 | 384 |
| කුකුළු මස් | 39 | 67 | 71 | 75 | 80 | 78 | 86 | 85 | 100 | 103 | 99 | 104 | 117 | 137 | 145 | 150 | 164 | 174 |
| බිත්තර | 862 | 1,032 | 1,172 | 1,290 | 1,357 | 1,595 | 1,449 | 1,243 | 1,252 | 1,380 | 1,099 | 941 | 1,185 | 2,279 | 1,637 | 1,721 | 1,899 | 2,060 |
| එළමස් | 2,213 | 2,100 | 1,900 | 2,000 | 1,700 | 1,800 | 1,800 | 1,700 | 1,600 | 1,400 | 1,500 | 1,700 | 1,790 | 1,600 | 1,840 | 1,340 | 1,350 | 1,400 |
| උරන් මස් | 2,339 | 5,500 | 5,500 | 9,500 | 9,500 | 10,000 | 11,000 | 11,500 | 11,700 | 11,100 | 10,120 | 10,435 | 9,800 | 7,030 | 7,040 | 7,080 | 7,018 | 7,280 |
| දේශීය ඉල්ලුම | | | | | | | | | | | | | | | | | | |
| දේශීය ඉල්ලුම කිරි | | | | | | | | | | | | | | | | | | |
| කිරි අවශ්‍යතාවය | 664.3 | 674.2 | 683.6 | 693.5 | 702.6 | 710.3 | 717.6 | 725.6 | 730.4 | 738.0 | 746.4 | 753.7 | 767.0 | 742.0 | 740.0 | 937.7 | 1,014.8 | 1,166.5 |
| දේශීය නිෂ්පාදනය | 333.3 | 181.5 | 183.0 | 183.2 | 186.8 | 190.3 | 192.7 | 196.6 | 202.0 | 208.0 | 233.3 | 247.5 | 258.3 | 299.3 | 329.2 | 333.9 | 374.4 | 384.0 |
| දේශීය නිෂ්පාදනය-සමස්ත අවශ්‍යතා අනුපාතය | 50.2 | 26.9 | 26.8 | 26.4 | 26.6 | 26.8 | 26.9 | 27.1 | 27.7 | 28.2 | 31.3 | 32.8 | 33.7 | 40.0 | 44.5 | 35.6 | 36.2 | 35.0 |
| නිෂ්පාදන පරතරය | 331.0 | 492.7 | 500.6 | 510.3 | 515.8 | 520.0 | 524.9 | 529.0 | 528.4 | 530.0 | 513.1 | 506.2 | 508.7 | 442.7 | 410.8 | 603.8 | 614.8 | 712.6 |
| දේශීය ඉල්ලුම කුකුළු මස් | | | | | | | | | | | | | | | | | | |
| කුකුළු මස් අවශ්‍යතාවය | 232.5 | 236.0 | 239.3 | 242.7 | 245.9 | 248.6 | 251.2 | 253.8 | 256.5 | 261.1 | 261.2 | 263.8 | 266.6 | 259.7 | 261.7 | 148.7 | 164.0 | 174.1 |
| දේශීය නිෂ්පාදනය | 38.9 | 66.5 | 71.3 | 74.7 | 80.3 | 77.8 | 86.3 | 85.3 | 100.1 | 102.5 | 99.3 | 104.2 | 116.8 | 137.4 | 144.5 | 150.3 | 164.5 | 173.8 |
| නිෂ්පාදන පරතරය | 193.6 | 169.5 | 168.0 | 168.0 | 165.6 | 170.8 | 164.9 | 168.6 | 156.5 | 158.6 | 162.0 | 159.6 | 149.8 | 122.3 | 117.2 | - | - | - |
| දේශීය ඉල්ලුම-බිත්තර | | | | | | | | | | | | | | | | | | |
| බිත්තර අවශ්‍යතාවය | 3,321.5 | 3,370.8 | 3,418.2 | 3,467.5 | 3,513.1 | 3,551.5 | 3,588.0 | 3,626.3 | 3,664.6 | 3,730.3 | 3,732.1 | 3,768.6 | 3,809.0 | 3,710.0 | 3,738.0 | 2,231.0 | 2,202.5 | 2,201.0 |
| දේශීය නිෂ්පාදනය | 861.7 | 1,032.1 | 1,172.4 | 1,289.5 | 1,356.6 | 1,594.8 | 1,449.0 | 1,243.0 | 1,252.0 | 1,380.0 | 1,099.0 | 941.0 | 1,185.3 | 2,278.7 | 1,636.8 | 1,721.0 | 1,899.0 | 2,060.0 |
| නිෂ්පාදන පරතරය | 2,459.8 | 2,338.7 | 2,245.9 | 2,178.0 | 2,156.5 | 1,956.7 | 2,139.0 | 2,383.3 | 2,412.6 | 2,350.3 | 2,633.1 | 2,827.6 | 2,623.7 | 1,431.3 | 2,101.2 | 510.0 | 303.5 | 141.0 |

සාධාරණ ලේඛන පරිශීලනය

34 සංඛ්‍යා සටහන | පශු සම්පත් අංශය..... (සම්බන්ධයි)

| අදිනමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015(අ) | 2016(ආ) |
|----------------------------------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|----------|
| එක පුළුල් ලෙස ප්‍රකාශනය | | | | | | | | | | | | | | | | | |
| කිරි (අ) | 18.4 | 9.8 | 9.7 | 9.7 | 9.8 | 9.8 | 9.9 | 10.1 | 10.3 | 11.4 | 12.0 | 12.4 | 14.7 | 16.1 | 16.1 | 17.9 | 18.1 |
| කුකුළු මස් | 2.2 | 3.6 | 3.8 | 4.2 | 4.0 | 4.4 | 4.3 | 5.0 | 5.0 | 4.9 | 4.9 | 5.7 | 6.8 | 7.1 | 7.2 | 7.8 | 8.3 |
| බිත්තර | 46.9 | 55.9 | 62.6 | 70.3 | 82.0 | 73.7 | 62.6 | 62.4 | 67.5 | 53.7 | 45.6 | 82.0 | 112.7 | 102.6 | 107.9 | 109.1 | 105.0 |
| එළ මස් | 0.2 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | ... | 0.1 | 0.1 | 0.1 | 0.1 |
| උරු මස් | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.1 | 0.3 | 0.4 | 0.3 | 0.3 | 0.3 | 0.4 |
| හරක් මස් | 1.5 | 1.6 | 1.5 | 1.5 | 1.5 | 1.5 | 1.4 | 1.3 | 1.1 | 1.1 | 1.1 | 1.7 | 1.7 | 1.8 | 1.6 | 1.5 | 1.5 |
| ආහසන | | | | | | | | | | | | | | | | | |
| කිරි හා කිරි නිෂ්පාදන | 50,184.6 | 52,525.8 | 49,068.6 | 58,461.2 | 52,701.8 | 52,788.1 | 65,840.3 | 61,241.8 | 65,376.1 | 63,873.5 | 75,482.6 | 88,129.0 | 83,818.0 | 69,452.0 | 71,026.8 | 86,327.5 | 99,593.4 |
| රු.මිලියන | 5,531.7 | 7,779.9 | 9,080.1 | 10,106.1 | 11,289.2 | 12,591.4 | 16,254.0 | 19,306.2 | 30,849.0 | 18,608.7 | 29,029.4 | 38,192.0 | 39,023.0 | 37,572.0 | 44,307.7 | 34,087.9 | 36,338.2 |
| කුකුළු මස් හා කුකුළුමස් නිෂ්පාදන | 635.6 | 1,488.7 | 1,522.7 | 2,427.7 | 2,042.1 | 2,098.5 | 479.3 | 1,199.9 | 2,617.1 | 989.9 | 1,235.7 | 1,952.1 | 845.0 | 352.5 | 354.0 | 591.6 | 252.6 |
| රු.මිලියන | 40.8 | 90.6 | 98.8 | 149.6 | 131.2 | 151.6 | 32.7 | 88.7 | 228.9 | 85.2 | 149.7 | 300.1 | 148.0 | 112.0 | 99.2 | 129.4 | 99.6 |
| එළ මස් හා එළමස් නිෂ්පාදන | 699.5 | 805.9 | 596.3 | 450.8 | 536.7 | 405.7 | 450.0 | 415.9 | 293.1 | 269.7 | 284.9 | 169.2 | 338.0 | 385.5 | 350.3 | 502.7 | 485.2 |
| රු.මිලියන | 60.1 | 87.7 | 88.7 | 106.1 | 100.6 | 109.0 | 116.6 | 116.4 | 93.0 | 58.3 | 82.2 | 72.9 | 200.3 | 172.8 | 165.7 | 218.9 | 213.7 |
| උරු මස් හා උරු මස් නිෂ්පාදන | 3.7 | 19.8 | 8.9 | 8.9 | 12.8 | 4.2 | 48.8 | 60.3 | 37.7 | 0.5 | 0.2 | 0.3 | 0.9 | 0.1 | 2.6 | ... | 0.6 |
| රු.මිලියන | 0.9 | 8.4 | 4.3 | 5.8 | 4.3 | 4.6 | 6.2 | 27.6 | 21.1 | 0.4 | 0.5 | 0.4 | 0.8 | 0.1 | 0.5 | 0.1 | 0.4 |
| හරක් මස් හා හරක් මස් නිෂ්පාදන | 64.3 | 68.7 | 53.8 | 50.2 | 53.4 | 33.6 | 67.5 | 23.7 | 30.1 | 22.0 | 28.9 | 61.1 | 27.5 | 36.0 | 36.1 | 50.7 | 72.4 |
| රු.මිලියන | 20.9 | 26.5 | 14.6 | 21.4 | 32.2 | 24.1 | 29.0 | 23.1 | 25.6 | 16.9 | 12.7 | 52.3 | 24.2 | 28.5 | 28.3 | 39.5 | 80.2 |

මූලාශ්‍ර : ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව
 ... සැලකිය යුතු නොවේ.
 (අ) නාවකාලීන
 (ආ) සංශෝධිත

3.5 සංඛ්‍යා සටහන | ධීවර අංශය

| අයිතමය | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016(අ) |
|--|------------------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|----------------|
| ධීවර යාත්‍රා සංචිතය(මුළු යාත්‍රා ගණන) | 27,269 | 28,148 | 27,717 | 28,703 | 30,295 | 31,164 | 30,504 | 38,819 | 38,383 | 39,049 | 40,245 | 53,476 | 54,310 | 52,301 | 62,524 | 61,354 | 68,618 |
| ගැඹුරු මුහුදු යාත්‍රා | ෭,෩෩ | 6 | 6 | 8 | 10 | 9 | 10 | 11 | 10 | 13 | 19 | 29 | 130 | - | - | 1,576 | 1,455 |
| බහු දින යාත්‍රා | 1,639 | 1,430 | 1,572 | 1,614 | 1,530 | 1,581 | 1,328 | 2,394 | 2,454 | 2,529 | 2,604 | 3,843 | 3,950 | 4,111* | 4,447* | 3,456 | 3,833 |
| එක් දින යාත්‍රා | 1,357 | 1,170 | 993 | 1,112 | 1,486 | 1,493 | 1,164 | 907 | 1,085 | 1,110 | 1,135 | 1,120 | 890 | 802 | 876 | 789 | 835 |
| වටසව් මි.6-8 FRP | 8,564 | 8,690 | 8,744 | 9,033 | 11,020 | 11,559 | 11,010 | 16,685 | 15,016 | 15,016 | 15,016 | 22,890 | 23,160 | 23,134 | 23,982 | 24,882 | 26,136 |
| යාන්ත්‍රික පාරම්පරික බෝට්ටු | 1,060 | 1,205 | 640 | 776 | 618 | 674 | 1,660 | 1,842 | 2,188 | 2,213 | 2,238 | 2,960 | 2,340 | 2,514 | 2,720 | 2,179 | 2,248 |
| යාන්ත්‍රික නොවන පාරම්පරික බෝට්ටු (ආ) | 14,649 | 15,100 | 15,200 | 15,600 | 15,040 | 15,260 | 14,739 | 16,347 | 16,640 | 17,178 | 18,243 | 21,650 | 22,800 | 20,566 | 29,325 | 26,859 | 32,291 |
| මාදුල් පන්තියේ බෝට්ටු | ** | 547 | 562 | 560 | 591 | 588 | 593 | 633 | 990 | 990 | 990 | 984 | 1,040 | 1,174 | 1,174 | 1,613 | 1,820 |
| වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය | මෙ.ටොන් 235,750 | 300,380 | 284,760 | 302,890 | 284,960 | 286,370 | 162,680 | 251,270 | 291,050 | 319,120 | 339,730 | 444,830 | 484,810 | 512,840 | 535,050 | 520,190 | 530,920 |
| කරදිය මසුන් ඇල්ලීම | 217,500 | 263,680 | 254,890 | 274,760 | 254,680 | 253,190 | 130,400 | 215,980 | 252,670 | 274,630 | 293,170 | 332,260 | 385,270 | 417,220 | 445,930 | 459,300 | 456,990 |
| වෙරළබඩ | 157,500 | 175,280 | 167,530 | 176,250 | 163,850 | 154,470 | 63,690 | 121,360 | 150,110 | 165,320 | 180,410 | 222,350 | 257,540 | 267,980 | 278,850 | 269,020 | 274,160 |
| අක් වෙරළ හා ගැඹුරු මුහුදු | 60,000 | 88,400 | 87,360 | 98,510 | 90,830 | 98,720 | 66,710 | 94,620 | 102,560 | 109,310 | 112,760 | 129,840 | 162,920 | 159,680 | 180,450 | 183,870 | 182,830 |
| අභ්‍යන්තර හා ජලජීවී වගාව | 18,250 | 36,700 | 29,870 | 28,130 | 30,280 | 33,180 | 32,280 | 35,290 | 38,380 | 44,490 | 46,560 | 59,560 | 67,590 | 66,910 | 75,750 | 67,300 | 73,930 |
| මෙලීම හෝ දුම් ගැසීම සඳහා මසුන් | 36,000 | 60,900 | 43,650 | 61,720 | 54,340 | 63,470 | 18,900 | 71,740 | 77,830 | 93,240 | 97,690 | 100,120 | 112,295 | 146,630 | 157,982 | 126,390 | 145,620 |

මූලාශ්‍රය : ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (අ) නාවකාලික (ආ) 2014 වසරේ සිට යාන්ත්‍රිකනොවන පාරම්පරික බෝට්ටු සංඛ්‍යාවට මුහුදු සහ අභ්‍යන්තර ධාවන බෝට්ටු ඇතුළත් වේ.
 * ගැඹුරු මුහුදු යාත්‍රා ඇතුළත්ව
 ** යාන්ත්‍රික නොවන පාරම්පරික බෝට්ටු සඳහා මා දළ පන්තියේ බෝට්ටු ඇතුළත් කර ඇත.

